



"අල්-මුන්තකී මින් මව්සුජනිල්
අහාදිසින් නබවියෝ" (නබ් වදන්
විශ්වකේර්ෂයෙන් තෝරාගත්
කරුණු) යන නමින්

මූලිකු මි: موسوعة الأحاديث النبوية



سنڌالي

සිංහල



الْمُبْتَدِئُونَ
مِنْ
مُوسَوعَةِ الْأَحَادِيثِ النَّبِيَّ

اللغة السنّالية

إعداد القسم العلمي



جـ جمعية خدمة المحتوى الإسلامي باللغات ، ١٤٤٦ هـ

جمعية خدمة المحتوى الإسلامي
المنتقى من موسوعة الأحاديث النبوية - سنهاли. / جمعية خدمة
المحتوى الإسلامي - ط١.. - الرياض ، ١٤٤٦ هـ

ص : .. سم ٧٥٠

رقم الإيداع: ١٤٤٦/١١٦٦٢
ردمك: ٩٢-١-٨٤٧٤-٩٢٠٣-٩٧٨-٦٠٣

Partners in Implementation



Content
Association



Rowad
Translation



Rabwah
Association



Byenah

This publication may be printed and disseminated by
any means provided that the source is mentioned and
no change is made to the text.

Tel : +966 50 244 7000

info@islamiccontent.org

Riyadh 13245-2836

www.islamiccontent.org

දයාත්‍රණයෙන් යුත්ත කරුණවන්ත අල්ලන් ගේ නමයෙනි.

පෙරවදන

ලෙංසියන්ගේ පරමධිපති වූ අල්ලන්ටම සියලු ප්‍රගංස්‍යනු ය. ගන්නිය හා සම්ඛ්‍යනය අපගේ නැඩා මූහුම්මද් තුමණන් හටත් එනුමණන්ගේ සියලු සගයින් හටත් විනිශ්චය දිනය දක්වයෙන්මික ලෙසින් ඔවුන්ව අනුගමනය කරන්නන් හටත් හිමිවේවා

අල්ලන්ගේ ගුන්ථයට පසු මූස්ලීම්වරයෙක් කියවීමෙන්, සිතාභාෂීමෙන් පරිගිලනය කිරීමෙන් ඉගෙනීම හැකියවා නැවීමෙන් සිඳුකිය යුතු උතුම්ම දැනු මූහුම්මද් තුමණන්ගේ පිළිවෙතයි. මූහුම්මද් (සල්ලදේනු අලයිහි වසල්ලම්) තුමණණ්මෙසේ ප්‍රභූහා: "අහෝස්නයිනි, මම ඔබ අතර භරු යමි. ඔබ එය පිළිපැදින තක් කල් කිසිවිටෙක ඔබ නෙමුග නෙයනු ඇත: එනම් අල්ලන්ගේ ගුන්ථය හාඡ්‍යාගේ නඩ්වරයන්ගේ පිළිවෙතයි." ඉමත් මැණික් විසින් මෙය වත්තකර ඇත. උත්තරීතර අල්ලන් (ඹුද්ධ අල් කුර්ආනයේ) මෙසේ පටසයි: "තවද රසුල්වරයාක්ල වෙත කවර කරුණක් ගෙන ආවේ ද එය ඔබ පිළිපැදිනු. තවද ඔහු ඔබව කවර කරුණකින් වළැක්වූයේ ද තුම්ලවුලකි සිටිනු." (අල් භජ්ර:7) එබඳින්, "පමුඉයියනුල් හිද්මතුල් මූහුනවල් ඉස්ලම්" (විවිධ භූමින්ගෙන් යුත් ඉස්ලම් ය කරුණු අන්තර්ගත සේව) සංගමය සහ රඩ්වනි "අද්-දීවතු ව තව්‍යායනුල් ජ්‍යෙෂ්ඨ (ප්‍රජාත් ඇමත්ම හැස්හ දහුවත් කිරීම සඳහා සංගමය) එක්ව නැඩාතුමණගේ හදිස් පිළිබඳ විශ්වකෙෂ්‍යයක් සකස් කර ඒවා හැස්හණනවිකට පරිවර්තනය කිරීම සඳහාන්ද වී ඇත.

මූස්ලීම්වරයකුට, තම ආගමික භාලෙකික කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය වන කරුණු ගෙනුවක් මෙම විශ්වකෙෂ්‍යයේ තොර්ගහීම සඳහා අල්ලන් පහසුකම් සලස්‍යාත්‍යන්. ඒ පිළිබඳ කෙටි පහදිලි කිරීමක්, එහි අර්ථ සහ අදහස් පිළිබඳ මෙන්ම එහි ඇත්ම් හරයන් පිළිබඳ පහදිලි කිරීමක් මෙහි ඇතුළත් වේ. එය ප්‍රකාශනයට පත්ව ඇත්තේ: "අල්-මූන්තාකාමින් මව්‍යාත්තිල් අහැස්සින් නාඛ්‍යායා (නැඩා වදන් විශ්වකෙෂ්‍යයෙන් තොර්ගන් කරුණු) යන නමිනි. මෙහි අන්තර්ගත කරුණු ප්‍රයෝග්‍යනවත් වන පරිදි හා දිනයන්ගේ යුත්තන්ව මනුෂය වර්ගයාවත ඔවුන්ගේ ස්ව හැස්හින් තුළින් දහුම් දීම පිණිස පවතින සියලුම ජීවමන හැස්හින්ට පරිවර්තනය කිරීමේ පදනමින් මෙම කත්‍රය ක්‍රියක්මක වේ.

මෙම මහගු කටයුත්ත පිළිගන්නාමෙන් ද මෙය ගෙණවණී අල්ලන්ගේ ත්‍රෑත්තිය වෙනුවෙන් අවංකව ඉටු කළ ආයිර්වද්‍යන්මක ක්‍රියවික් බවට පත්

කර දෙන මෙන්ද අපි අල්ලන්ගෙන් පත්‍රමු. මෙය සකස් කිරීම සඳහා පරිවර්තනය කිරීම සඳහා යහ මෙය ප්‍රකණනය කිරීම සඳහා යක වූ සියලු දනන් හට අල්ලන් ප්‍රතිඵල ලබාදෙන්වාගෙන්තිය යායම්දෑනය අපගේ නැඩා මුහුම්මද් තුමණන් හට හිමි වේවා

(1) - عن عمر بن الخطاب رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «إِنَّمَا الأَعْمَالَ بِالثَّقَيَّةِ، وَإِنَّمَا لِأَمْرِئٍ مَا نَوَى، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلَى اللَّهِ وَرَسُولِهِ، فَهِجْرَتُهُ إِلَى اللَّهِ وَرَسُولِهِ، وَمَنْ كَانَتْ هِجْرَتُهُ لِذُنْيَا يُصِيبُهَا أَوْ امْرَأَةً يَتَرَوَّجُهَا، فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ». وفي لفظ للبخاري: «إِنَّمَا الْأَعْمَالُ بِالنَّيَّاتِ، وَإِنَّمَا لِكُلِّ أَمْرٍ مَا نَوَى». [صحيح] - [متفق عليه]

(1) - අල්ලන්ගේ දුනයක්න් (සල්ලල්ලහු අලධිභි වසල්ලම්) ප්‍රකණ කළ බව උමර් ඉබ්නු අල් කන්තඩ් (රහියල්ලහු අන්හු) තුමා විසින් වත්තාකරන ලදී: "සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනව්න් අනුවය. පුද්ගලයකුට ඔහු පතන දැක්න. එබ්නින් කවරෙකුගේ නික්ම යම් අල්ලන් භාමහුගේ දුනයාවෙන පිහිටියේ ද ඔහුගේ නික්ම යම් අල්ලන් භාමහුගේ දුනයක්න් වෙනම පිහිටනු ඇත. කවරෙකුගේ නික්ම යම් මෙලෙඩ් හිමි කර ගනීම සඳහාහෝ කන්තඩ් විවහ කර ගනීම සඳහාපිහිටියේ ද ඔහුගේ නික්ම යම් ඔහු කවර දෙයක් වෙත නික්ම ගියේ ද ඒ සඳහාපිහිටනු ඇත." බූහත් හි සඳහන් තවත් ප්‍රකණයක: "සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනව්න් අනුවය. යම් පුද්ගලයකුටම ඔහු පතන දැක්න." [පුරුව සඩක සහිත හදීසයකි] - [බූහත් හමුස්ලම් හි වත්තයේ ඇතා]

විවරණය:

සම් ක්‍රියාවක්ම ගණන් ගනු ලබනුයේ චේතනව් අනුව බව නඩි (සල්ලල්ලහු අලධිභි වසල්ලම්) තුමණක් පහැදිලි කර සිටියි. නමුදුම් මෙන්ම ගනුදෙනු යන සියලු ක්‍රියාවන්හි මෙම නීතිය පෙෂුවේ පිළිපාදිතු ලැබේ. එබ්නින් පුද්ගලයකු ඔහුගේ කටයුතු තුළින් යම් ලෙයක් අපේක්ෂාකරන්නේ නම් එම ලෙය ඔහු ලබන අතර ඔහුට කුසල් හිමි වන්නේ නත්. ඔහුගේ ක්‍රියාව තුළින් ඔහු උත්තරීතර අල්ලන්ට සමීප වීම අපේක්ෂකලේ නම්,

ඔහුගේ ක්‍රියා තුළින් ඔහු කුසල් හාප්‍රතිඵ්‍යුල ලබනු ඇත. ආහර හාපන ගතීම මෙන් එදිනෙදාකරන ක්‍රියාක් වුව ද එලෙසීමය.

ඉත්පසුව මතුපිට ස්වරූපයෙන් වේතනව් හා ක්‍රියා එකිනෙකට සමනව තිබිය දී, ක්‍රියා තුළ වේතනව්ට ඇති බලපෑම කෙසේ දැඩි පහදිලි කිරීමට උපමංක් නැඩ (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණණ්ටුදිරිපත් කළහ. ඒ අනුව, කටරෙකු තම පරම්පරානිගේ ත්‍යාචාරය අපේක්ෂකලේ ද ඔහුගේ නික්ම යම් පිළිගනු ලබන ආගමික පිළිවෙතක් වේ. ඔහුගේ වේතනත්වී අවංකභාවය නිස්සත්වන් ඒ සඳහා කුසල් ලෙබනු ඇත. නමුත් ඔහුගේ නික්ම යම් තුළින් දෙනය, කීර්තිය ව්‍යුහය හාවිවහය වන්නී ලෙකික ලැයක් අපේක්ෂාකලේ ද ඔහු වේතනාකළ ලෙය මිස නික්ම යෙම්ම් කුසල් හෝප්‍රතිඵ්‍යුල ඔහුට ලබන්නේ නත.

හදිසයේ නරය:

1. පිවිතුරු වේතනාසුනි කිරීමට උනන්දු කිරීම. සඛ්‍යාන්ම අල්ලන් තම ත්‍යාචාරය උදෙස්සිදු කරන දැමිස වෙනත් ක්‍රියාක්න් පිළිගන්නේ නත.
2. සර්වබධ්‍ය අල්ලන් වෙන සම්පවන ක්‍රියාක්න් වගකීම් දරන්නෙකු ඒවසුමනාස පුරදේදක් ලෙස සිදු කලේ නම්, එමගින් අල්ලන්ගේ සම්පත්වය අපේක්ෂකරන තෙක් ඔහුට ඒ සඳහාවන කුසල් හිමි නෙවතු ඇත.

(2) - عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ» متفق عليه.
ولمسلم: «مَنْ عَمِلَ عَمَلاً لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ». [صحيح] - [متفق عليه]

(2) - අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ආඉජා(රැඹියල්ලනු අන්හා) තුමිය විසින් මෙසේ වත්තා කරන ලදී: “කටරෙකු අපගේ කරුණක එහි නෙමත් දෙයක් අලුතින් සිදු කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි.” බූහත් හා මූස්ලිම්. මූස්ලිමින් සඳහන් වත්තනව්: “අපගේ කටයුතු නෙවින යම් ක්‍රියාවක් කටරෙකු සිදු කළේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි” යොමු සඳහන් වී ඇත. [පූර්ව සඩක සහිත හඳුසයකි] - [බූහත් හා මූස්ලිම් හි වත්තනවී ඇත]

විවරණය:

කටරෙකු දහම තුළ අල් කුර්ආනය හෝ නැදිසය හෝ පෙන්වන්වා නෙශ්චන් නව කටයුත්තක් හෝ ක්‍රියාවක් අලුතින් සිදු කළේ ද අල්ලන් ඉදිරියේ එය අදාළ ප්‍රදේශලයකගන් පිළිගනු නෙරුඛන අතර එය ප්‍රතික්ෂේප කරන ලැබේ.

හඳුසයේ පරය:

1. නමදුම් කටයුතු අල් කුර්ආනයේ හඳුසයේ සඳහන් කරුණු මත පදනම් විය යුතුය. එහැයින් ආගමිගත කරන ලද කරුණු පිළිපාදිම් හර උත්තරීතර අල්ලන්ට නමදුම් නෙකළ යුතුය. අලුතින් බිහි කරන ලද දැනුවත්ව උත්පත්ත හෝ එම නෙත්තු නෙත්වී.
2. ඉස්ලම් දහම පදනම් වී ඇත්තේ යම් මතයක් මත හෝ අනුමත කිරීමක් මත නෙවි, එහි පදමත වන්නේ රසුල්

(සල්ලේළෙනු අලයිහි වසල්ලම්) තුමණන්ව අනුගමනය කිරීමයි.

3. මෙම හදීසය ආගමේ පරිපූර්ණත්වයට සික්ෂියකි.
4. මුහම්මද් (සල්ලේළෙනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ කරුයේ මෙන්ම එනුමණන්ගේ මිනුරන්ගේ කරුයේ ප්‍රතිපත්තිමය වශයෙන් හෝ වශයෙන් හෝ වශයෙන් හෝ ආගමට හඳුන්වනාදුන් සහ නොක්වූ සියල්ල මිථ්‍යාෂ්‍රීක වේ.
5. මෙම හදීසය ඉස්ලමයේ මූල ධර්ම අතරන් වූ මූලික හදීසයකි. එය ක්‍රියාත්මක සඳහා නිර්ණ්‍යකයක් මෙන් පිහිටයි. සර්ව බලධාරී අල්ලන්ගේ ත්‍යැපිය අපේක්ෂා නෙකරන සම් ක්‍රියාත්මක්ම, එහි කිසිදු කුසලක් එය සිදු කරන්න නත්. එසේම, අල්ලන්ගේ දිනයනුවේ සල්ලේළෙනු අලයිහි වසල්ලම්) ගෙන ආ දූ අනුකූල නෙවින සම් ක්‍රියාත්මක්ම ප්‍රතික්ෂේප කරනු ලබන්නක් වේ.
6. තහනම් කරන ලද නව කරුණු යනු ආගමට සම්බන්ධ කරුණු මිස ලෙක්යට සම්බන්ධ කරුණු නෙත්ත්.

(4792)

(3) - عن عمر بن الخطاب رضي الله عنه قال: **بَيْنَمَا نَحْنُ عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ إِذْ طَلَعَ عَلَيْنَا رَجُلٌ شَدِيدُ بَيْاضِ الْثِيَابِ، شَدِيدُ سَوَادِ الشَّعْرِ، لَا يُرَى عَلَيْهِ أَثْرُ السَّفَرِ، وَلَا يَعْرِفُهُ مِنَّا أَحَدٌ، حَتَّى جَلَسَ إِلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَأَسْنَدَ رُكْبَتِيهِ إِلَى رُكْبَتِيهِ، وَوَضَعَ كَفَيْهِ عَلَى فَخِدَيْهِ، وَقَالَ: يَا مُحَمَّدُ، أَخْبِرْنِي عَنِ الإِسْلَامِ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «الإِسْلَامُ أَنْ تَشْهَدَ أَنَّ لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، وَتَقْيِيمُ الصَّلَاةِ، وَتَؤْتِي الرَّزْكَةَ، وَتَصُومُ رَمَضَانَ، وَتَحْجُجَ الْبَيْتَ إِنْ اسْتَطَعْتَ إِلَيْهِ سَبِيلًا»** قَالَ: صَدَقْتَ، قَالَ: فَعَجَبْنَا لَهُ، يَسْأَلُهُ وَيُصَدِّقُهُ، قَالَ: فَأَخْبِرْنِي عَنِ الْإِيمَانِ، قَالَ: «أَنْ تُؤْمِنَ بِاللَّهِ، وَمَلَائِكَتِهِ، وَكُتُبِهِ، وَرُسُلِهِ، وَالْيَوْمِ الْآخِرِ، وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ» قَالَ: صَدَقْتَ، قَالَ: فَأَخْبِرْنِي عَنِ الْإِحْسَانِ، قَالَ: «أَنْ تَعْبُدَ اللَّهَ كَانَكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ فَإِنَّهُ يَرَكَ» قَالَ: فَأَخْبِرْنِي عَنِ السَّاعَةِ، قَالَ: «مَا الْمَسْؤُلُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ» قَالَ: فَأَخْبِرْنِي عَنْ أَمَارَتِهَا، قَالَ: «أَنْ تَلِدِ الْأُمَّةَ رَبَّتَهَا، وَأَنْ تَرِي الْحُنَفَاءَ الْعُرَاءَ الْغَالَةَ رِعَاءَ الشَّاءِ يَتَظَاهَلُونَ فِي الْبَعْلَيَانِ» قَالَ: ثُمَّ انْطَلَقَ، فَلَبِسْتُ مَلِيًّا ثُمَّ قَالَ لِي: «يَا عُمَرُ، أَتَدْرِي مَنِ السَّائِلُ؟» قُلْتُ: اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «فَإِنَّهُ جِبْرِيلُ، أَتَأْكُمْ يُعْلَمُ كُمْ دِينَكُمْ». [صحيف] - [رواه مسلم]

(3) – උමර් (රජයලේනු අන්හු) තුමේසින් වත්තකරන ලදී: “අපි අල්ලෙන්ගේ දිනයන් (සල්ලේනු අලධිහි වසල්ලම්) ඉදිරියේ වඩාවි සිටි අතරවතයේ දිනක් අප වෙන සූදෝසුදු ඇඟුමකින් හා කළවන් හිසකේස් සහිත මිනිසේකු පම්ණිය. ගමනක කිසිදු සලකුණක් ඔහු මත දකු ගන්නට නොවිය. අප අතරන් කිසිවකු ඔහුව හඳුනන්නේ ද නත්. අවසනයේ ඔහු නබි (සල්ලේනු අලධිහි වසල්ල) වෙන ඔහුගේ දණහිස් දෙක එනුමත් දණහිස් දෙකට ලං කර, ඔහුගේ අන්දෙක ඔහුගේ කලටාදෙක මත තබා වඩා වේ, මෙසේ විමසිය: ‘අහෝමුහමමද්! මට ඉස්ලමය ගන තෙතුරු දන්වන්න?’ එවිට අල්ලෙන්ගේ දිනයන් (සල්ලේනු අලධිහි වසල්ලම්) “ඉස්ලම් යනු ‘නමදුමට සුදුස්සාඅල්ලෙන් හර වෙනත් දෙවියකු නොමැති බවත් සඛ්‍යින්ම මුහමමද් අල්ලෙන්ගේ දිනයන් බවත් ඔබ සක්ෂි දැඩිම, සලක් ඉට කිරීම, සකන් දීම, රමුන්හි උපව්‍යය රැකීම, දේශ නිවහනෙහි හැඳු වන්දනාඉට කිරීමට හකියව දරන්නේ නම් එහි ගෙස් හැඳු වන්දනාඉ ඉට කිරීම” යයි ප්‍රසුහ. පසුව ඔහු. ‘ඔබ සත්‍යය ප්‍රකණ කළෙහිය’ යයි පවසාසිටියේය. ඔහු ගන අපි පුදුමයට පත්වියෙමු. ඔහු එනුමණන්ගෙන් විමසයි. එය සත්‍ය ය යයි ද පවසයි. ඔහු තවදුරටත් ‘ර්මනය ගන තෙතුරු මට දන්වන්නැ’යි විමසා සිටියේය. එනුමණන් “ඔබ අල්ලෙන්, ඔහුගේ දිනයින්, ඔහුගේ ගුන්ථ හාඅවසන් දිනය විශ්වස කිරීම හාහෙද හෝරක පෙර තියමයට අනුව සිදුවන බව ඔබ විශ්වස කිරීම” යයි ප්‍රසුහ. එවිට ඔහු, “ඔබ සත්‍යයම ප්‍රකණ කළෙහිය”. තබාත් “මට ඉහ්සන් ගන දන්වා සිටින්න” යයි ප්‍රසුහ. එනුමණන් “ඔබ අල්ලෙන්ට දකින්නක් සේ ඔබ ඔහුව නමදීමය. එසේ ඔබ ඔහුව තොටුවත් සඛ්‍යින්ම ඔහු ඔබව දකියි.” යයි ප්‍රසුහ. ඔහු, “මට අවසන් හෝ පිළිබඳ දන්වාසිටින්න” යයි ප්‍රසුහ. එනුමණන් “විමසනු ලබන්නත් වඩාවිමසන්නාජ් ගන මතාවින් දන්නාවේ”

යයි ප්‍රච්ඡන. ඔහු, "අවසන් දිනයේ සලකුණු ගත මට දන්වන්න." යයි ප්‍රච්ඡය. එනුමතණ් "වහලියක් තම ස්වත්මි ප්‍රත්‍යාධිභා කරනු ඇතු. පඩිහන් නොමත් නිර්වතු, එවැවත් බලාකියාගන්නාදද්‍රව්‍ය උස් ගෙඩී නැඟිලි ඉදි කිරීමෙහි එකිනෙකා තරග වදිනි" යයි ප්‍රච්ඡන. පසුව ඔහු හර් ගියේය. එනුමතණ්මදක් රදි සිට පසුව මෙසේ විමසිය. 'අහෝ උමර්! විමසාසිට තත්ත්වකවුරුන්දීයි ඔබ දන්නෙහි ද?' මම, "අල්ලන් හාමහුගේ ද්‍රානයණන් මන්වින් දනි" යයි ප්‍රච්ඡවෙමි. එනුමතණ් "සඛ්‍යීන්ම ඔහු ජීවිත්ල්‍යය. තුම්‍ලත තුම්‍ලත්ගේ දහම ඉගන්වීම සඳහා ඔහු තුම්‍ලා වෙන පම්ණියේය" යයි ප්‍රච්ඡන. [පූර්ව සංඝ සහිත හදීසයකි] - [ඉමත් මුස්ලිම් එය ව්‍යුතකර ඇතු]

විවරණය:

නැංහන පූද්ගලයකුගේ ස්වරූපයෙන් සහඩවුරුන් අතර ජීවිත්ල් අලයිහිස් සලකී තුම්සිස් වූ බව උමර් (රැලියල්ලෙහු අන්හු) තුමා දන්වා සිටිමින් එනුමතගේ ස්වරූපය ගත මෙසේ විස්තර කළේය. එනුමතගේ ආදුම සුදෙසුදු වර්ණයෙන් වූ අතර එනුමතගේ හිසකේස් කළ වර්ණයෙන් යුත්ත විය. තෙහෙවුව, තබුරුණු දුව්‍යී, වියවුල් වූ හිසකේස්, කිලිටි වූ ආදුම වත්ති මගියකු තුළ දක්නට ලබන කිසිදු සලකුණක් දක්නට තොවීය. එහි සහභානි වී සිටි කිසිවෙක් ඔහු හඳුනන්නේ ද නතු. ඔවුහු ද වැඩි වී සිටියේ නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ල) තුමණන් අවියසය. පසුව ඔහු නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ඉදිරියේ දහුම හදුන ගිෂ්‍යයකු මෙන් වැඩි විය. හෙනෙම ඉස්ලෘතය ගත විමසිය. එවිට එනුමතණ් ප්‍රතිපත්තිමය සක්ෂියේ ප්‍රකා දෙක පිළි ගැනීම, පස්වේල සිරානය සුරක්ෂිතව ඉවු කිරීම, සකනය සුදුසු උදව්‍යට පිරිනම්මිම, රමුන් මස්යේ උපව්‍යයේ තිරන වීම, හකියා ඇතු තත්ත්වන්හට හඳුන්හි වගකීම ඉවු කිරීම යනැංහය

අනුලත් වූ මූලික වගකීම් ඉදිරිපත් කරමින් ඔහුට පිළිතුරු දුන්හ.

පසුව එනුමා ‘ඡබ සත්‍යය ප්‍රකණ කළේහිය’ යයි පවසා සිටියේය. එවිට එනුමා ඉදිරිපත් කරන දැඩි එනුමත කිසිවක් නොදුන්නාබව එනුමණග් ප්‍රග්‍රහයෙන් පෙනුන ද, පසුව එනුමා ගෙන තහවුරු කර සිටිම ගෙන සහඛ්‍යිරු පුදුමයට පත්වුහ.

පසුව එනුමා ‘ර්මණය ගෙන තෙතතුරු වීමසා සිටියේය. එනුමණක් විශ්ව්‍යාසයේ කරුණු හය සඳහන් කරමින් එනුමත පිළිතුරු දුන්හ. එනම්: අල්ලන්ගේ ප්‍රච්ඡාම, ඔහුගේ ගුණාග, මඟීම වනි ඔහුට පමණක් ආවේනික ක්‍රියාත්මක, නමුදුමට ඔහු පමණක් සුදුසුකම් ලබීම යන්දිය ගෙන විශ්ව්‍යාස කිරීම, සඛ්‍යාත්ම මලක්වරුන්, ගෙවෙණිය ගත්තන් ලෙස අල්ලන් ආලෙක්සයෙන් මවාඇති බවන් ඔවුන් අල්ලන්ට කිසිදු ආකරයෙන් පිටු නොසන බවන් ඔහුගේ නියෝජ්‍යයට අනුව පමණක් ඔවුන් කටයුතු කරන බවන් විශ්ව්‍යාස කිරීම, කුරුඳානය, තව්‍යරකාය, ඉන්ජිනේරු හාවෙනන් දිව්‍ය ගුන්ථ මෙන් ධර්ම දුනකින් වෙන අල්ලන් වෙතින් පහළ කරනු ලබූ ප්‍රස්තක විශ්ව්‍යාස කිරීම, අල්ලන්ගේ දහම ප්‍රවර්තන කළ ධර්ම දුනකින් විශ්ව්‍යාස කිරීම, ඔවුන් අතරට තුළු, ඉඩා, ර්සා හා අවසනා වගයෙන් මුහුම්මද (සල්ලේලේලේ අලධිනි වසල්ලම්) හෘතෙනකුන් නැවරුන් හරසුල්වරුන් ද අනුලත් වේ. අවසන් දිනය විශ්ව්‍යාස කිරීම, එහි මිය ගිය පසු පවතින තන්ත්වය, කැබර් ජීවිතය, සඛ්‍යාත්ම මිනිසාමිය ගිය පසුව අවදි කරනු ලබ විනිශ්චයට හැඳුනය වීම, ඔහුගේ අවසන් ගමන ස්වර්ගය වෙන හෝ නිරය වෙන හෝ ප්‍රච්ඡාම යන්දිය එහි අනුලත් වේ. එමෙන්ම අල්ලන් තම දැනුම, නිරණය, ප්‍රයුත් හා තම ලේඛනයේ පෙර සඳහන් කළ පරිදි හා ඔහුගේ අභිමතය පරිදි සියලු කරුණු නිරණය කර ඇති බවන් ඔහු නිරණය කළ පරිදි හා මවාඇති පරිදි කරුණු සිදුවන බවන් විශ්ව්‍යාස කිරීම.

පසුව එනුමණක්ගෙන් ඉහේසන් පිළිබඳ විමසාසිටියේය. එවිට එනුමණක් සඛල්‍යීන්ම ඉහේසන් යනු තමන් අල්ලන්ව බලා සිටින්නක් මෙන් ඔහු නමුදීමය. එම ස්ථ්‍යාචරයට ලැංඩීම තමන්ට සහතික කළ නොහැකිනම්, අල්ලන් තමට බලා සිටින සේ අල්ලන්ට නමුදුම් කළ යුතුය. පළමුවන්න බඳීමේ ස්ථ්‍යාචරය වේ. උසස් වනුයේ එයයි. දෙවන්න අධික්ෂණයේ ස්ථ්‍යාචරයයි.

පසුව අවසන් හෝත්ති සිදුවනුයේ කවදා ද? යයි විමසා සිටියේය. එනුමණක් සඛල්‍යීන්ම අවසන් හෝත්ති පිළිබඳ දහුම අල්ලන්ගේ දහුමට පමණක් බලපන කරුණක් බවන් ඒ ගන වෙනත් කිසිවකු නොදුන්නා බවන් එම ප්‍රග්‍රණය විමසනු ලබන්න වඩාමසන්නාමනවින් දන්නාබවන් පහදිලි කළහ.

අවසන් හෝත්ති සිලකුණු පිළිබඳව එනුමණක්ගෙන් හෙතෙම විමසාසිටියේය. එවිට එනුමණක්ටහැල් කන්තවින් හා ඔවුන්ගේ දරුවන් බහුල වීම, එසේ නතාහෙක් දරුවන් තම මත්වරුන් වහල් සේවයට යොදාගනීමින් ඔවුනට හිංසාපීඩික්‍රීම හාජ්‍යාවන් බලාකියාගන්නාජ්‍යාබේරුන් හාදුගී දුෂ්පතුන්ට අවසන් කුණාය වන විට මෙලෙනුවහි පහසුකම් විස්තිරණ වන අතර ඔවුන් අලංකර ගෙවිනාගිලි ඉදිකිරීම් හා නිර්මණ කිරීමේ දී එකිනෙකඟහාංකරකම් පන බව පහදිලි කර සිටියහ.

පසු ව නඩි (සල්ලලේලෙනු අලයිහි වසල්ලම්) තුමණක් සඛල්‍යීන්ම එසේ විමසාසිට තත්ත්වාපීඩිරුල් තුමාබවන් එනුමා සහභාචරුන්ට පිවිතුරු ආගම ඉගන්වීම සඳහා පම්පි බවන් දන්වයි.

හදීසයේ නඩි:

1. නඩි (සල්ලලේලෙනු අලයිහි වසල්ලම්) තුමණක්ගේ යහපත් ගුණාග. සඛල්‍යීන්ම එනුමණක්ස්හභාචරුන් සමග ව්‍යු වූහ. එනුමණක් දෙසට හඳු ඔවුහු ද ව්‍යු වූවේස්.

2. විමසසිවින්නඡමග මුළු ලෙස කටයුතු කිරීම හැකුහුව ලංකර ගනීම ආගමනුගත කරන ලද්දකි. එමගින් කනස්සල්ලේන් හෙකියෙන් තෙතුව ප්‍රශ්න ඇස්සීමට හකි වනු ඇත.
3. ජ්බිරිල්(අලයිහිස්සලම්) තුමණාලි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් ඉදිරියේ විනයනුකුල ව ව්‍යාච්‍යාලා එතුමණන්ගෙන් දහුම ලබාගත් පරිදි ගුරුවරයකු සමග කටයුතු කළ යුතු විනය.
4. ඉස්ලම් මූලික වගකීම් පහකි. ඊමන් හෙවත් විශ්ව්‍යයේ මූලධර්ම හයකි.
5. ඉස්ලම් හය්මන් යන පද දෙක එක් කර බැඳීමේ දී ඉස්ලම් යන පදය බහිර කරුණු විස්තර කරන අතර ඊමන් අභ්‍යන්තර කරුණු විස්තර කරයි.
6. සඛ්‍යාතීන්ම ආගමට විවිධ ස්ථාවරයන් ඇති බව විස්තර කිරීම: පළමු ස්ථාවරය ඉස්ලම් ය. දෙවන්න ඊමන්ය. තුන් වන්න ඉහේසන්ය. මෙය ඒවායින් උසස්ම කරුණ වේ.
7. විමසන්නතග් ස්ථාවරය දහුම නොමැතිකම හැනෙනුහුවන් කමයි. එය ප්‍රශ්නය විමසීමට පෙනෙනුවයි. එතුම්ප්‍රශ්න කර සිටීම හෝ සහතික කර සිටීම ගත් සහඩවිරු පුදුමයට පත් වුයේ එබැවිනි.
8. වචන් වදාගත් දියින් පසු වදාගත් දැඟාරම්භ කිරීම. මෙහි දී ඉස්ලම්ය පහදිලි කිරීමේ දී ප්‍රතිපත්තිමය සක්ෂියේ ප්‍රකාශ දෙකින් ආරම්භ කර ඇත. ඊමන්ය ගත් පහදිලි කිරීමේ දී අල්ලන්ව විශ්ව්‍ය කිරීමෙන් ආරම්භ කෙට ඇත.
9. අන් අය දැනගතු පිණිස, ප්‍රශ්න කරන්නාන්නකරුණක් වුව ද ඒ ගත් දහුමන්නගෙන් විමසසිටීම.

10. අවසන් හෙත්ම පිළිබඳ දැනුම අල්ලන්ගේ දැනුමෙහි බල පවත්වෙන කරණකි.

(4563)

(4) - عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رضيَ اللَّهُ عَنْهُمَا قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «بُنْيَ الْإِسْلَامُ عَلَىٰ خَمْسٍ: شَهَادَةُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ، وَإِقَامُ الصَّلَاةِ، وَإِيتَاءُ الزَّكَاةِ، وَحَجَّ الْبَيْتِ، وَصَوْمُ رَمَضَانَ». [صحيح عَلَيْهِ] - [متفق عَلَيْهِ]

(4) - අල්ලන්ගේ දුනයක්න් (සල්ල්ල්ලනු අලදිහි වසල්ලම්) ප්‍රකණ කළ බවට අඛ්ඛල්ලන් ඉඩිනු උමර් (රජියල්ලනු අන්හුම) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී. “කරණු පහක් මත ඉස්ලම් ගෙඩි නැඟී ඇති. එනම්: නමුදුමට සූදුස්සාඅල්ලන් භර වෙනත් දෙවියකු නෙමුනි බවට හාසඛලින්ම මුහම්මද් ඔහුගේ ගත්තා හා ඔහුගේ දුනයක්න් බවට සක්ෂි ද්‍රීම, සලකය විධිමත්ව ඉටු කිරීම, සකන් පිරිනමීම, දේව නිවස කරා හැඳුම් වන්දනාවේ යම් හාරමලන් මෙයෝ උපවෙශයෝ නිරන වීම.” [පුරුෂ සඩක සහිත හදීසියකි] - [බූහන් හාමුස්ලම් හි වත්තාවී ඇති]

විවරණය:

නඩි (සල්ල්ල්ලනු අලදිහි වසල්ලම්) තුමණක්ෂ්ස්ලම් දහමේ මූලිකාග පහ සමන කලේ ගෙඩිනගිල්ලකට ආධරක ලෙස පිහිටා ඇති කුළුණු පහකටය. ඉස්ලමයේ ඉතිරි කරණු ගෙඩිනගිල්ල සම්පූර්ණ කරන්නක් වනි ය. පළමු මූලිකාගය වනුයේ: සක්ෂියේ ප්‍රකණ දෙකයි; එනම් නමුදුමට සූදුස්සා අල්ලන් භර වෙනත් දෙවියකු නති බවට සක්ෂි ද්‍රීම හා සඛලින්ම මුහම්මද් (සල්ල්ල්ලනු අලදිහි වසල්ලම්) තුමණක් අල්ලන්ගේ දුනයක්න් බවට සක්ෂි ද්‍රීමය. ඒ දෙකින් එකක් අනෙකෙන් වෙන් කළ නොහැකි ය. අල්ලන්ගේ එකීයන්වය හා

නමුදුමට සූදුස්සාමහු පමණක් භර වෙනත් කිසිවෙකු නත් බව පිළිගනීමින්, එය ආපේක්ෂා කරන කරුණු ක්‍රියවට නංවමින්, මූහම්මද් (සල්ලේලේහු අලධිහි වසල්ලම්) තුමණන්ගේ පණිචිය විශ්වස කරමින් භාඡහුව අනුගමනය කරමින් ගත්තෙකු මෙම වදන් දෙක ප්‍රකණ කරයි. දෙවන මූලිකාගය: සලකාය විධිමත්ව සේවීන කිරීමය. එනම් රත්නයේ සහ දහවල් කුණයේ අනිවත්සය කරන ලද ග්‍රෑස්, එහාර්, අසර්, මග්‍රබ් සහ ඉජායන සලක් වර පහ ජ්‍යෙෂ්ඨයන් රීති, මූලිකාග භාජනිවත්සය දැඩිපැදිමින් ඉවු කිරීමය. තුන්වන මූලිකාගය: නියම කරන ලද සකත් නිකුත් කිරීමය. ආගමික නීතිය තුළ නියම කරන ලද නියමිත ප්‍රමණය ලබා ඇති සම ධනයකම අනිවත්සය කරන ලද මූල්‍යමය වගයෙන් ඉවු කරන නමුදුමකි. ජ්‍යෙෂ්ඨයමින් අය වෙන පිරිනමනු ලැබේ. සිව්වන් මූලිකාගය: හඳු, එනම් සර්ව බලධාරී අල්ලන්ට නමුදුම් වගයෙන් කෙරෙන වන්දනාකටයුතු ඉවු කිරීම සඳහා මක්කඩ දෙසට පිය නැඟීමය. පස්වන මූලිකාගය: රමුන් මස්සයේ උපව්‍යයේ නිරන වීම, එනම් අල්ලන් වෙනුවෙන් සිදු කරන නමුදුමක් බවට අදිවන් කරමින්, අභ්‍යම් කුණයේ සිට හිරැ අවරට යන තෙක් කෘමන් බීමෙන් භාෂ්පව්‍යය කඩ කරන අනෙකුත් ක්‍රියවින්ගෙන් වළකී සිටීමය.

හදීසයේ භරය:

1. සක්ෂියේ ප්‍රකණ දෙක වෙන් කළ නොහැකි බැඩින්, එකක් අනෙකක් නොතිව වලංගු වන්නේ නත්. එබැඩින් ඒ දෙක එක් මූලිකාගයක් ලෙස නියම කර ඇත.
2. සක්ෂියේ මෙම ප්‍රකණ දෙක දහමේ මූලික පදනමයි. මේ දෙකින් තෙත්ව කිසිදු ප්‍රකණයක් හෝත්‍රියවික් හෝපැලිගනු නොලැබේ.

(5) - عَنْ مُعَاذِ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: كُنْتُ رِدْفَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى حِمَارٍ يُقَالُ لَهُ عَفِيرٌ، فَقَالَ: «يَا مُعَاذُ، هَلْ تَدْرِي حَقَّ اللَّهِ عَلَى عِبَادِهِ، وَمَا حَقُّ الْعِبَادِ عَلَى اللَّهِ؟»، قُلْتُ: اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «فَإِنَّ حَقَّ اللَّهِ عَلَى الْعِبَادِ أَنْ يَعْبُدُوهُ وَلَا يُشْرِكُوا بِهِ شَيْئًا، وَحَقُّ الْعِبَادِ عَلَى اللَّهِ أَنْ لَا يُعَذَّبَ مَنْ لَا يُشْرِكُ بِهِ شَيْئًا»، فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ أَفَلَا أُبَشِّرُ بِهِ النَّاسَ؟ قَالَ: «لَا تُبَشِّرْهُمْ، فَيَتَكَبَّلُو».

[صحیح] - [متفق عليه]

(5) - මූංජ් (රැලියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. "ලගෙයිර් නම් බුරුවේකු මත නඩී (සල්ලේලේලෙහු අලයිහි වසල්ලම්) තුමණක්ට පසුපසින් මා වඩී වී සිටියෙමි. එවිට එතුමණක් අභේර්මූංජ්, අල්ලෙහිට හිමි විය යුතු, තම ගත්තන් මත ප්‍රචාරන වගකීම භාගත්තනක්ට හිමි විය යුතු, අල්ලෙහි මත ප්‍රචාරන වගකීම කුමක් දැඟී ඔබ දන්නෙහි ද? යැඟී වීමසුහ. මම: 'අල්ලෙහි භූමිහුගේ දූනයණන් ඒ ගතා මත්වින් දන්නෙක්වනි' යැඟී ප්‍රචාසුවෙමි. එතුමණක් "අල්ලෙහිට හිමි විය යුතු, තම ගත්තන් මත ප්‍රචාරන වගකීම වනුයේ, ඔහුට නමුදුම් කිරීම භාකිසිවක් ඔහුට ආදේශ නෙකිරීමය. ගත්තනක්ට හිමි විය යුතු, අල්ලෙහි මත ප්‍රචාරන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නෙකරන තත්ත්තන් හට දඩුවම් නෙකිරීමය" යැඟී ප්‍රචාසුහ. එවිට මම: අභේර්අල්ලෙහිගේ දූනයණනි, මාමේ ගතා මිනිසුන්ට ගුහරුවී දන්වාසිටිය යුතු නෙතුවේ ද? යැඟී වීමසුවෙමි. එතුමණක් ඔවුනට මේ ගතා ගුහරුවී දන්වා නෙසිටින්න. එවිට ඔවුහු එහිම එල්බගෙන සිටිනු ඇතුළුයි පවසා සිටියහ. [පුරුව සබක සහිත භද්ධසයකි] - [බූහන් භාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

අල්ලෙහිට හිමි විය යුතු, තම ගත්තන් මත ප්‍රචාරන වගකීම භාගත්තනක්ට හිමි විය යුතු, අල්ලෙහි මත ප්‍රචාරන වගකීම ගතා

නඩි (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණක් පහදිලි කර සිටියහ. අල්ලහ්ට හිමි විය යුතු, තම ගත්තන් මත පචරෙන වගකීම වනුයේ ඔහුට පමණක් ඔවුන් නමදුම් කිරීම හාකිසිවක් ඔවුන් ඔහුට ආදේශ නෙකිරීමය. සබලින්ම ගත්තන්ට හිමි විය යුතු, අල්ලහ් මත පචරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නෙකරන, ඔහුට ඒකීයන්වයට පත් කරන ඔවුන් හට දඩුවම් නෙකිරීමය. පසුව මූජාද් තුමාමේසේ පචිසුහ: "අහෝ අල්ලහ්ගේ දැනයණනි, මෙම ආයිර්වදයෙන් මිනිසුන් සතුව වනු පිණිසන් ඔවුන් ගුහරුවේ ලබනු පිණිසන් මම ඔවුනට මෙම ගුහරුවේ දන්වාසිටිය යුතු නෙත්වී ද?" නමුන් ඔවුන් ඒ මත පමණක් එල්බගෙන සිටිනු ඇතැයි යන බියෙන් නඩි (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණක්ංහුට ඉන් වළක්වාහ.

හදිසයේ භරය:

1. තම ගත්තන් වෙත අනිවත්යය කරන ලද, අල්ලහ්ට හිමිවිය යුතු වගකීම පහදිලි කිරීම. ඒය ඔහුට පමණක් නමදීම හා ඔහුට කිසිවක් ආදේශ නෙකිරීමය.
2. උත්තරීතර අල්ලහ් තමන්ගෙන් වූ හන්සයක් හා ආයිර්වදයක් ලෙස තමන් වෙත අනිවත්යය කර ගත් තම ගත්තන්ට හිමි විය යුතු අයිතිය පහදිලි කිරීම. එනම් ඔහු ඔවුන් ස්වර්ගයට ඇතුළ කිරීම හාවුනට දඩුවම් නෙකිරීම.
3. උත්තරීතර අල්ලහ්ට කිසිවක් ආදේශ නෙකර, ඔහු ව ඒකීයන්වයට පත් කරන්නන්ගේ ගමන ස්වර්ගය වෙතසි අනිමහන් ගුහරුවේයක් මෙහි දක්නට ඇත.

4. දැනුම වසන් කිරීමේ පහයට වෙතත් ඇතැයි යන බියෙන් මූජාද් තුමනම්ය යන්නට මත්තෙන් මෙම හඳීසය දන්වා සිටියා.
5. සඛ්‍යාර්ථය වටහාන නොහැකි ජනයාන බියෙන් ඇතැම් හඳීස් ඇතුම්න් ඉදිරියේ දන්වානෙසිටිය යුතු බවට අනතුරු ඇගැවීම. එය ඒ යටතේ කිසිදු ක්‍රියවික් හෝ ප්‍රාග්ධනීය දහු ය.
6. දේව ඒකීයත්වය තහවුරු කරන ප්‍රියාගේ ආල්ලන්ගේ අභිමතය යටතේ සිටිනි. ඔහු අභිමත කළේ නම් ඔවුනට දඩුවම් කරයි. ඔහු අභිමත කළේ නම් ඔවුනට ඔහු සමඟ දෙයි. පසුව ඔවුන්ගේ ගමන් මග ස්වර්ගය වෙත ගෙවී.

(65007)

(6) - عن أنس بن مالك رضي الله عنه: أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمُعَاذَ رَدِيفُهُ عَلَى الرَّجُلِ قَالَ: «يَا مُعَاذُ بْنَ جَبَلٍ»، قَالَ: لَبَيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ، قَالَ: «يَا مُعَاذُ»، قَالَ: لَبَيْكَ يَا رَسُولَ اللَّهِ وَسَعْدَيْكَ، ثَلَاثَةً، قَالَ: «مَا مِنْ أَحَدٍ يَشْهُدُ أَنَّ لَا إِلَهَ إِلَّا اللَّهُ وَأَنَّ مُحَمَّداً رَسُولَ اللَّهِ صِدْقًا مِنْ قَلْبِهِ إِلَّا حَرَمَهُ اللَّهُ عَلَى الْثَّارِ»، قَالَ: يَا رَسُولَ اللَّهِ، أَفَلَا أُخْبِرُهُ النَّاسَ فَيَسْتَبْشِرُوا؟ قَالَ: «إِذَا يَتَكَلُّوا». وَأَخْبَرَ بِهَا مُعَاذٌ عِنْدَ مَوْتِهِ تَائِمًا. [صحيح] - [متافق عليه]

(6) – අනස් ඉඩිනු මණික් (රූපියල්ලහු අන්හු) තුමේසින් මෙසේදී වත්තාකරන ලදී: ගමනක දී මූජාද් (රූපියල්ලහු අන්හු) තුමානබි (සල්ලල්ලහු අලධිභි වසල්ලම්) තුමණන්ගේ පසුපසින් වහනයේ යමින් සිටිය දී එනුමා මෙසේ පඩිසිය: ‘අහෝ මූජාද්!’ ඔහු: ‘අල්ලහින්ගේ දුනයණනි! ඔබට මත්ගේ ප්‍රතිචරය, ඔබට මත්ගේ උපහරය’ යයි පඩිසිය. එනුමානඩිනත් ‘අහෝ මූජාද්!’ යයි පඩිසිය විට ඔහු: ‘අල්ලහින්ගේ දුනයණනි! ඔබට මත්ගේ ප්‍රතිචරය, ඔබට මත්ගේ උපහරය’ යයි පඩිසිය. තුන්වන වරටත් ‘අහෝ මූජාද්!’ යයි පඩිසිය විට ඔහු: ‘අල්ලහින්ගේ දුනයණනි! ඔබට මත්ගේ ප්‍රතිචරය, ඔබට මත්ගේ උපහරය’ යයි පඩිසිය. පසුව එනුමාමෙසේ පඩිසිහා. “කවර හෝගත්තකු ‘ලාංඡලන ඉල්ලල්ලහු වඛන්න මූහම්මදන් රසුලුල්ලහින්’ - නමදුමට සුදුස්සාඅල්ලහින් හර වෙනත් දෙවියකු නත්. සඛලින්ම මූහම්මද් ඔහුගේ දුනයා වේ - යයි තම භද්‍රවතින්ම අවංක ලෙස සක්ෂි දරන්නේ ද අල්ලහින් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් තෙවිනු ඇත. එවිට ඔහු: ‘අල්ලහින්ගේ දුනයණනි! ජනත්විට සතුට ගෙන දෙනු පිණිස මෙය ඔවුනට මදුන්වසිටිය යුතු තෙනව් ද?’ යයි විමසසිටියේය. එවිට සල්ලල්ලහු අලධිභි වසල්ලම් තුමා ‘නත්! ඔවුන් ඒ මතම (පමණක්) සිටිනු ඇතයි’ පඩිසිහා. පසු ව මූජාද් (රූපියල්ලහු අන්හු) තුමනම අවසන් කුණුයේ, දහුම සඟවීමේ පහයට බියෙන් එය දක්වාසිටියේය. [පූර්ව සඩක සහිත හඳීසයකි] - [බූහත් භාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

මූජාද් ඉඩිනු ජබල් (රූපියල්ලහු අන්හු) තුමානබි (සල්ලල්ලහු අලධිභි වසල්ලම්) තුමණන්ගේ පසුපසින් සත්වයකු පිට යමින් සිටිය දී එනුමතණ් ආහෝ මූජාද්! යයි නඩින නඩිනත්

තුන්වරක්ම ඇමතුහ. එසේ එතුමණක්ස්මනසිටියේ එතුමණන් ඔහුට පවසන්නට යන දැඩි වදාගත්කම තහවුරු කරනු පිණිසය.

එම අවස්ථාවකම "අල්ලන්ගේ දූතයන්න! ඔබට මතග් ප්‍රතිචරිතය, ඔබට මතග් උපහරය" යයි මූජාද් (රූපයල්ලනු අන්හු) තුම්පාලසිය. එනම් මම ඔබට ප්‍රතිචරිතයෙන් පසු ප්‍රතිචර දක්වමි. ඔබට ප්‍රතිචර දක්වීම මම අගය කරමි යන්නයි.

කවර නොත්තකු 'ලාංඡලනු ඉල්ලල්ලනු' සඛැලැස නමුදුමට සුදුස්සාජල්ලන් භර වෙනත් දෙවියකු නතු, 'වජන්න මුහම්මදන් රජුල්ලන්' සඛැලින්ම මුහම්මද් අල්ලන්ගේ දූතයා වේ- යයි ව්‍යුහභාවියකින් තෙත්ව තම හදුවනින්ම අවංක ලෙස සක්ෂි දරා එම තත්ත්වයේම ඔහු මිය ගියේ නම්, අල්ලන් ඔහුට අපාගින්න තහනම් කෙලේය.

එවිට මූජාද් (රූපයල්ලනු අන්හු)තුමා "ජනත්ව මෙම සුහරංචිය ලබා සතුවූ වනු පිණිස මෙය ඔවුනට දන්වා සිටින්නදී"යි විමස්සිටියේය.

නමුත් ඔවුන් එමත පමණක් රඳෙමින් ඔවුන්ගේ යහපත් ක්‍රියාවන් අඩුවෙන් කරනු ඇතුයි නබා (සල්ලල්ලනු අලධිහි වසල්ලම්) තුමණක්වීය වූහ.

තමන් මිය යන්නට පෙර, දහුම සැණවීමේ ප්‍රයාට තමන් ව්‍යුහයා ඇතුයි යන බියෙන් මූජාද් (රූපයල්ලනු අන්හු) තුමණන් මේ ගනා පසු කරයේ පවස්සිටියේය.

හදීසයේ භරය:

1. සන්ට පිට මත තම පසුපසින් මූජාද් තුම්පාවකාංචිගන යන තරමට නබා (සල්ලල්ලනු අලධිහි වසල්ලම්) තුමණන් තුළ තිබූ තිහනමනීකම.
2. නබා (සල්ලල්ලනු අලධිහි වසල්ලම්) තුමණන්ගේ ඉගන්වීමේ ක්‍රමය. එතුමණන් පවසන්නට යන දැහැන දැඩි

සේ අවධරණය කරනු පිණිස එතුමතණ්‍යාද් තුමත කිහිප
වරක්ම අමතාමින් සිටියහ.

3. "ලාංඡන ඉල්ලේලෙහු වෘත්ත්න මූහම්මදන් රසුල්ලෙහු"
නමුදුමට සුදුස්සාල්ලෙහු භර වෙනත් දෙවියකු නත.
මූහම්මද් (සල්ලේලෙහු අලදිහි වසල්ලම්) තුමතන්
අල්ලෙහුගේ දුනයණන් වේ යන සක්ෂි ප්‍රකණයෙහි
කෙන්දේසියක් වනුයේ එය පවසන්නකිසිදු සකායකින් හෝ
ව්‍යාහන්වයකින් තෙත්ව ස්ථීරව අවංක ලෙසින් එය
පැවැසීමය.
4. ඒක දේවත්වය විශ්වීස කළ ජනයාපාගින්නේ
සඳකනිකයින් තෙවිනු ඇත. සඩුවින්ම ඔවුන්ගේ ප්‍රසාදම්
හේතුවෙන් එහි පිටිසුණ ද ඔවුන් පිරිසිදු වූ පසුව ඉන් බහුරු
කරනු ලැබේ.
5. සක්ෂියේ ප්‍රකණ දෙක අවංකව පවසන්නයනු මහිමය.
6. යමක් දුෂ්චරණයට හේතු වුවහෙත් ඇතැම් අවස්ථාවලදී ඒ ගත
කතාකිරීමෙන් ඉවත් සිටීමේ අනුමතිය.

(10098)

(7) - عن طارق بن أشيم الأشجعي رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «مَنْ قَالَ: لَا إِلَهَ إِلَّا اللَّهُ، وَكَفَرَ بِمَا يُعْبُدُ مِنْ دُونِ اللَّهِ حَرْمَ مَالُهُ وَدَمُهُ، وَحِسَابُهُ عَلَى اللَّهِ». [رواه مسلم]

(7) – අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) කළ ප්‍රකණයට තමන් සවන් දුන් බව පවසාත්තික් බින් අශීම් අල් අෂ්ජර් (රැඩ්ල්ලනු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. “කවරේකු ‘ලා ඉලහි ඉල්ලල්ලනු’ යයි පවසාඅල්ලන් භර නමුදුම් ලබන අනෙකුන් දැපුතික්ෂේප කළේ ද, ඔහුගේ ධනය සහ ඔහුගේ ජීවිතය (අහිම් කිරීම) තහනම් වන්නේය. ඔහුගේ විනිශ්චය අල්ලන් මත පවතිනු ඇත.” [පූර්ව සඩක සහිත හඳිසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තාකර ඇත]

විවරණය:

“කවරේකු ‘ලා ඉලහි ඉල්ලල්ලනු’ එනම් නමුදුමට සූදුස්සා අල්ලන් භර වෙනත් කිසිවෙක් හෝකිසිවක් හෝනතැසි පවසා අල්ලන් භර නමුදුම් ලබන අනෙකුන් දැපුතික්ෂේප කළේ ද ඔහුගේ ධනය හා ඔහුගේ ජීවිතය මුස්ලිම්වරුන් කෙරෙහි තහනම් බව නඩී (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණ්න් දන්වා සිටියි. එවිට ඔහුගේ බහිර ක්‍රියකරකම් භර වෙනත් දෙයක් ගනු ලෙස යැලන්නට අපට අවසරය නත්. ඔහුගේ ධනය ප්‍රහාර ගහීම හෝ ඔහුගේ ජීවිතය අහිම් කිරීම හෝ නෙකළ යුත්තකි. නමුත් දඩුවම් ලබිය යුතු වරදක් කර ඇති විටෙක, ඉස්ලමයේ නීතිය නීතිම කර ඇති දඩුවම ක්‍රියක්මක කිරීම අනිවත්තය වේ.

ඔහුගේ විනිශ්චය, මලවුන් කෙරෙන් නඟිවුවනු ලබන දිනයේ අල්ලන් භර ගන්නේය. ඔහු සත්‍යව්‍යීයෙකු නම් ඔහුට කුසල් පිරිනමයි. නමුත් ඔහු කුහකයෙකු නම් අල්ලන් ඔහුට දඩුවම් කරයි.

හඳිසයේ භරය:

1. "ලෘකුලන් ඉල්ලේලනු" යන පස්ය උච්චවත්තය කිරීම හා අල්ලන් භර නමුදුම් ලබන
2. අන් සියලු දැඩිනික්ෂේප කිරීම ඉස්ලමය තුළට පිවිසීමේ කෙන්දේසියක් වන්නේය.
3. "ලෘකුලන් ඉල්ලේලනු" යන්නෙහි තේරුම අල්ලන් භර නමුදුම් ලබන ප්‍රතිමාසේක්‍රමයෙන් හැවත්තන් දැඩිනික්ෂේප කිරීම හානුමදුම සුවිශ්‍යද්ධි අල්ලන්ට පමණක් වෙන් කිරීමය.
4. කවරෙකු එක දේව ව්‍යුහ විශ්වීස කර, එහි පිළිවෙන් මතුපිටින් පිළිපාදින්නේ ද ඔහු රෝට පටහන්ට යමක් සිදු කර ඇති බවට පහැදිලි වන තෙක් ඔහුගෙන් වළුකී සිටීම බලධැන්න්ට අනිවත්තය වේ.
5. සඛිතත් හේතුවකදී භර මූස්ලිම්වරයෙන් ධනය, ජීවිතය හා මත්‍යාසය ආරක්ෂාව යුතුය.
6. මෙලෙනෙටහි තීන්දු ලබයිය යුත්තේ මතුපිට පෙනෙන දී පදනම් කර ගෙනය. ඔවුන්ගේ පරමත්ථයන් හා අධිෂ්ථානයන් සම්බන්ධයෙන් මතුලෙනෙටහි තීන්දු දෙනු ලබනු ඇත.

(6765)

(8) - عَنْ جَابِرٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: أَئِي التَّيِّئَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ فَقَالَ: يَا رَسُولَ اللَّهِ، مَا الْمُؤْجَبَاتِ؟ فَقَالَ: «مَنْ مَاتَ لَا يُشْرِكُ بِاللَّهِ شَيْئًا دَخَلَ الْجَنَّةَ، وَمَنْ مَاتَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا دَخَلَ النَّارَ» [صحيح] - [رواه مسلم]

(8) – ජංබර් (රඩියල්ලනු අන්තු) තුමාවිසින් වත්තාකරන ලදී. මිනිසේකු නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණෙන් වෙන පළිණු: "අහෝ අල්ලන්ගේ දූතයකුනි, අනිවත්යය කරවන කරුණු දෙක මෙනවදැ" යි. විමසාසිටියේය. එවිට එනුමණක් "කවරෙකු අල්ලන්ට ආදේශ නෙකර මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසේයි. කවරෙකු අල්ලන්ට යමක් ආදේශ කර මිය ගියේ ද ඔහු අපා ගින්නට පිවිසේයි" යුතු ප්‍රච්චා සංකීත භාෂ්‍යයකි] - [ඉමති මූස්ලිම් එය වත්තකර ඇති]

විවරණය:

මිනිසේක් නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණෙන්ගෙන් කරුණු දෙකක් පිළිබඳ විමසාසිටියේය: එනම් ස්වර්ගයට පිවිසීම අනිවත්යය කරන දැඟාපාගින්නට පිවිසීම අනිවත්යය කරන දැය. එයට සල්ලල්ලනු අලයිහි වසල්ලම් තුමණක්ස්ස්වර්ගය අනිවත්යය කරන කරුණ වනුයේ මිනිසේක් අල්ලන්ට කිසිවක් ආදේශ නෙකර, ඔහුට පමණක් නමුදුම් කළ තන්ත්වයේ මිය යමය. අපාගින්න අනිවත්යය කරවන කරුණ වනුයේ මිනිසේක් අල්ලන්ට යමක් ආදේශ කර ඔහුගේ දේවත්වය හෝපර්පණත්වය හෝමහුගේ නම භාගුණාගවල යම් සමනයක් භාජාදේශයක් නියම කිරීමය.

හඳිසයේ නරය:

1. දේව ඒකීයවදියේ මහිමය. කවරෙකු අල්ලන්ට කිසිවක් ආදේශ නෙකර, ඔහුව විශ්ව්‍ය කළ තත්ත්වයේ මිය ගියේ ද ඔහු ස්වර්ගයට ඇතුළ වේ.
2. දේවත්වය ආදේශ කිරීමේ බරපතලකම. කවරෙකු යමක් අල්ලන්ට ආදේශ කරන තත්ත්වයේ මිය ගියේ ද ඔහු අපා ගින්නට ඇතුළ වේ.
3. දේව ඒකීයත්වය තහවුරු කරන ප්‍රිෂ්ඨයෝජ්ලන්ගේ අහිමතය යටතේ සිටිනි. ඔහු අහිමත කළේ නම් ඔහු ඔවුනට දඩුවම් කරයි. ඔහු අහිමත කළේ නම් ඔවුනට ඔහු සමඟ දෙයි. පසුව ඔවුන්ගේ ගමන් මග ස්වර්ගය වෙන වේ.

(65008)

(9) - عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رضيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كُلَّمَةً وَقُلْتُ أُخْرَى، قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ مَاتَ وَهُوَ يَدْعُو مِنْ دُونِ اللَّهِ نِدَادًا دَخَلَ النَّارَ» وَقُلْتُ أَنَا: مَنْ مَاتَ وَهُوَ لَا يَدْعُو لِلَّهِ نِدَادًا دَخَلَ الْجَنَّةَ.

[صحیح] - [متفق عليه]

(9) – අඩුම්ප්‍රලේන් ඉඩිනු මස්උගද් (රූපියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්නාකරන ලදී. නබි (සල්ලල්ලහු අලධිහි වසල්ලම්) තුමණක් එක් ප්‍රකාශයක් පැවැසුහ. තවත් කරුණක් මම ද පැවැසුවෙමි. නබි (සල්ලල්ලහු අලධිහි වසල්ලම්) තුමණක්මෙසේ පැවැසුහ. “කටරෙකු අල්ලන් හර දමායම් ආදේශයකට ඇරුයුම් කරමින් සිටිය දී මිය ගියේ ද ඔහු අපාගින්නට පිවිසිය.” එවිට මම මෙසේ පැවැසුවෙමි: “කටරෙකු අල්ලන්ට යමක් ආදේශ නෙකාබන තත්ත්වයේ මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසිය.” [පූර්ව සංඝ සහිත හදීසයකි] - [බූහන් භූමිස්ථිම හි වත්නාවී ඇතා]

විවරණය:

'අල්ලන් හර වෙනත් කෙනෙකුගෙන් පුරු එකාකීරීම, උද්ව පත්‍රීම වන් අල්ලන් වෙනුවෙන් විය යුතු කරුණක් වෙනත් කෙනෙකුට යෙමු කර පසුව ඔහු ඒ අයුරින්ම මිය ගියේ නම් සඛලීන්ම ඔහු අපා ව්‍යීන් අතරින් වනු ඇත.' යුති නබි (සල්ලල්ලහු අලධිහි වසල්ලම්) තුමණක්පට ද්‍රාවසිවයහ. ඊට අමතරව ඉඩිනු මස්උගද් (රූපියල්ලහු අන්හු) තුමා'කටරෙකු අල්ලන්ට යමක් ආදේශ නෙකාඩ තත්ත්වයේ මිය ගියේ ද සඛලීන්ම ඔහුගේ නවතාන ස්වර්ගය වේ' යුති පැවැසිය.

හදීසයේ භරය:

1. ප්‍රත්‍යාචාර තමුදුමකි. එය උත්තරාතර අල්ලන් වෙන හර වෙනත් කිසිවෙකු වෙන යෙමු නෙකාල යුතුය.

2. ඒක දේව වහැයේ මහිමය. කවරෙකු ඒ මත පදනම් ව මිය ගියේ ද ඔහු කළ ඇතැම් පසකම් සඳහා ඔහුට දඩුවම් දෙනු ලබුව ද ඔහු ස්වර්ගයට පිවිසේනු ඇත.
3. ආදේශ කිරීමේ බරපතලකම. කවරෙකු ඒ මත පදනම් ව මිය ගියේ ද ඔහු අපසින්නට පිවිසේනු ඇත.

(3419)

(10) - عَنْ أَبْنَى عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لِمُعَاذَ بْنِ جَبَلٍ، حِينَ بَعَثَهُ إِلَى الْيَمَنِ: «إِنَّكَ سَتَأْتِي قَوْمًا أَهْلَ كِتَابٍ، فَإِذَا جِئْتَهُمْ فَادْعُهُمْ إِلَى أَنْ يَشْهُدُوا أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، فَإِنْ هُمْ أَطَاعُوا لَكَ بِذَلِكَ، فَأَخْبِرْهُمْ أَنَّ اللَّهَ قَدْ فَرَضَ عَلَيْهِمْ خَمْسَ صَلَوَاتٍ فِي كُلِّ يَوْمٍ وَلَيَلَةٍ، فَإِنْ هُمْ أَطَاعُوا لَكَ بِذَلِكَ، فَأَخْبِرْهُمْ أَنَّ اللَّهَ قَدْ فَرَضَ عَلَيْهِمْ سَدَقَةً ثُوَّادًّا مِنْ أَغْنِيَائِهِمْ فَتَرَدُّ عَلَى فُقَرَاءِهِمْ، فَإِنْ هُمْ أَطَاعُوا لَكَ بِذَلِكَ، فَإِيَّاكَ وَكَرَائِمَ أَمْوَالِهِمْ، وَاتَّقِ دَعْوَةَ الْمَظْلُومِ، فَإِنَّهُ لَيْسَ بَيْنَهُ وَبَيْنَ اللَّهِ حِجَابٌ». [صحيح عليه]

(10) – ඉඩිනු අබලේස් (රැලියල්ලෙනු අන්හුම) විසින් වත්තාකරන ලදී. අල්ලන්ගේ දූනයකන් (සල්ලල්ලෙනු අලයිනි වසල්ලම්) මුඟාද් ඉඩිනු ජබල් (රැලියල්ලෙනු අන්හු) තුමා යමන් දේශයට යුතු අවස්ථාවේ එතුමණක්මසේ පවුතුහ: "සඛලින්ම ඔබ ආගම් ලත් ජන පිරිසක් වෙත යන්නේහිය. ඔබ ඔවුන් වෙත ගියෙහි නම් 'නමුදුමට සුදුස්සාල්ලන් භර වෙනත් දෙවියෙකු නොමැති බවට භයුබ්ලින්ම මුහම්මද් අල්ලන්ගේ දූනයකට සක්ෂි දරන මෙන් ඔවුනට ඇරුයුම් කරන්න. ඒ සඳහා ඔවුන් ඔබට කීකරු වුයේ නම්, සඛලින්ම අල්ලන් ඔවුනට සම දහවලකම රක්ෂයකම වර පහක් සලකය අනිවත්යය කර ඇති බව ඔවුනට දන්වසිලින්න. එයට ද ඔවුන් ඔබට අවනත වුයේ නම්, සඛලින්ම ඔවුන් අතර ධනවතුන්ගෙන් ලබාදිය ඔවුන්ගේ දුප්පතුන්ට පිරිනමන දකාය ඔවුනට අල්ලන් අනිවත්යය කර ඇති බව දහුම් දෙන්න. එයටන් ඔවුන් ඔබට අවනත වුයේ නම්, ඔවුන්ගේ ගෙවවණිය වස්තු පිළිබඳ ප්‍රවේෂම විය යුතුය. අස්ථරණයට ලක්වුවන්ගේ ප්‍රත්ථිත්වා ඔබ බියවන්න. සඛලින්ම ඒ අතර භාජල්ලන් අතර කිසිදු තිරයක් නත්." [පූර්ව සඩක සහිත භද්ධයකි] - [බූහත් භාමුස්ලම් හි වත්තාවේ ඇත්]

විවරණය:

නඩි (සල්ලේනු අලයිහි වසල්ලම්) තුමණන් මූජාද් ඉඩිනු ජබල් (රැඹියල්ලනු අන්ත්‍රා) තුමායමන් දේශායට, එහි ව්‍යෝගන් අල්ලන් වෙත ඇරුයුම් කරන කඩවුම්කරුවකු හා ගුරුවරයකු ලෙස යටු කළේහි හෙතෙම කිතුනු ජන පිරිසක් මූණ ගැඹුණ බවන් ඔවුන් වෙනුවෙන් සුදනම් විය යුතු බවන් ඔවුන් ඇරුයුම් කිරීමෙහි දී වඩක් වදුගන් දැජුසුව වදුගන් දැයන අනුපිළිවෙළින් ආරම්භ කළ යුතු බවන් එනුමණණ්ඩහුට ප්‍රහැදිලි කළහ. පළමු ව ප්‍රතිපත්ත්තිය නිවරුදී කිරීම සඳහාහෙතෙම ඇරුයුම් කර සිටියි: එය, නමුදුමට සුදුස්සා අල්ලන් හර වෙනන් දෙවියෙකු නත්. සඛල්ලින්ම මුහම්මද් අල්ලන්ගේ දූතයණන් බව ඔවුන් සක්ෂි දීමට සලස්වීමෙනි. හේතුව ඔවුන් ඉස්ලමයට පිවිසෙන්නේ එමගිනි. එයට ඔවුන් අවනත වූ විටෙක ඔවුනට සලකය ස්ථාපිත කරන මෙන් නියෙන් කළහ. 'නවීහීදී' හෙවන් එක දේව ප්‍රතිපත්තියෙන් පසු වඩක්ම වදුගන් වගකීම වනුයේ එයයි. ඔවුන් එය විධිමන්ව ඉටු කළ විටෙක, ඔවුන් අතර සිටින පෙන්හස්තුන්ගේ ධනයෙන් සකක් ලබා ඔවුන්ගේ දිලිඳුන් අතර හරදෙන මෙන් ඔවුනට නියෙන් කර සිටියහ. පසුව එම ධනයෙන් වඩක් උතුම් දේ ගනීමෙන් එනුමණණ්ඩවිභා කළහ. සඛල්ලින්ම

එ අතරන් අනිවත්තය වනුයේ මධ්‍යස්ථාන දස. පසුව අසඛරණකම් කිරීමෙන් වළුකෙන මෙන් එනුමණණ්ඩහුට අවවිභා කළහ. එය, අසඛරණයට ලක්වූවන්ගේ ගෘයට ඔහු ලක් නොවනු පිණිසය. සඛල්ලින්ම ඔහුගේ ප්‍රත්ථින්ති පිළිගනු ලබන්නක් වේ.

හදීසයේ නරය:

1. නමුදුමට සුදුස්සා අල්ලන් හර වෙනන් දෙවියෙකු නත් බව සක්ෂි දීමේ තේරුම වනුයේ: නමුදුම් කිරීම අල්ලන්ට

පමණක් වෙන්කිරීම හැඳුවු නර වෙනත් දැනුම්දුම් කිරීම
අත්හර දැමීමය.

2. සඛල්චින්ම මුහම්මද් අල්ලස්ගේ දිනයකන් බව සක්ෂි දේමේ
තේරුම වනුයේ: එනුමණන් හස්තුමණන් ගෙන ආ දැ
විශ්වස කිරීම, එනුමණන්ව සහතික කිරීම හස්ඩ්චින්ම
එනුම්නිස්වර්ගයාවෙන එවන ලද අවසන් දිනයකට විශ්වස කිරීමය.
3. විද්වතෙකු සමග කතකිරීම, තුගතෙකු සමග කතා
කරන්නක් මෙන් සමන වන්නේ නත්. "ඉබ ආගම් ලද
පිරිසක් වෙන යන්නෙහිය" යුති තම ප්‍රකාශනයෙන් නඩී
තුමණස්ථානුමඩ දැනුවන් කළේ එබ්ඩිනි.
4. සකකරන්නන්ගේ සක දුරකරුම සඳහාමූස්ලිම්වරයෙකු
තම ආගම පිළිබඳව දැනුවන් විමේ වදගත්කම. එය දැනුම
සෙයායනුමන් විය යුත්තකි.
5. අල්ලස්ගේ දිනයකන්ගේ ඇවුමන් පසු යුදෙද්වී හා
කිතුනුවන්ගේ ආගම නිෂ්ප්‍රල වීම. සඛල්චින්ම ඔවුන් ඉස්ලම්
ଆගම තුළට පිවිසෙන තෙක්, නඩී (සල්ලේල්හු අලයිහි
වසල්ලම්) තුමණන්ව විශ්වස කරන තෙක් මලවුන්
කෙරෙන් නග්‍රිවුවනු ලබන දිනයේ ඔවුන් ජයග්‍රහී පිරිස
අතරට පත් වන්නේ නත්.

(3390)

(11) - عَنْ أَبِي هُرَيْرَةَ رضيَ اللَّهُ عَنْهُ أَنَّهُ قَالَ: قَيلَ: يَا رَسُولَ اللَّهِ، مَنْ أَسْعَدَ النَّاسَ بِشَفَاعَتِكَ يَوْمَ الْقِيَامَةِ؟ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لَقَدْ ظَنَنتُ يَا أَبَا هُرَيْرَةَ أَنْ لَا يَسْأَلَنِي عَنْ هَذَا الْحَدِيثِ أَحَدٌ أَوْ أُولُوْ مِنْكُمْ؛ لِمَا رَأَيْتُ مِنْ حِرْصَكَ عَلَى الْحَدِيثِ، أَسْعَدَ النَّاسَ بِشَفَاعَتِي يَوْمَ الْقِيَامَةِ، مَنْ قَالَ لَا إِلَهَ إِلَّا اللَّهُ خَالِصًا مِنْ قَلْبِهِ أَوْ نَفْسِهِ». [صحیح] - [رواه البخاری]

(11) – අඩු භුරේදිරා(රැලියල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. අහෝඅල්ලන්ගේ දිනයකුනි! මලටුන් කෙරෙන් නගිටුවනු ලබන දිනයේ ඔබේ මදිහත් වීම ලබන්නට වඩත් හාන්‍යවන්තයා කටුරුන්දසි විමසන ලදී. අල්ලන්ගේ දිනයකු (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රතිස්ථාපන. "අහෝඅඩු භුරේදිරා මෙම හැඳිසය කෙරෙහි ඔබ තුළ ඇති උනන්දුට මම දකින බ්‍රේන් ඒ ගතු ඔබට පෙර මගෙන් කිසිවකු විමසා නතාසි මම සිතමි. මලටුන් කෙරෙන් නගිටුවනු ලබන දිනයේ මණග් මදිහත්වීම ලබන්නට මිනිසුන් අතර වඩත් හාන්‍යවන්තයා වනුයේ තම හදවතින් හාසිතින් අවංකවම 'ලාඉලන ඉල්ලේලෙහු' (නමදුමට සූදුස්සාඅල්ලන් හර වෙනත් දෙවියකු නතු) යයි පවසන්නය." [පූර්ව සඛක සහිත හැඳිසයකි] - [ඉමත් බුහන් එය වත්තාකර ඇතා]

විවරණය:

මලටුන් කෙරෙන් නගිටුවනු ලබන දිනයේ නඩී (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන්ගේ මදිහත්වීම ලබන්නට මිනිසුන් අතර වඩත් හාන්‍යවන්ත අය වනුයේ තම හදවතින් අවංකව 'නමදුමට සූදුස්සාල්ලන් හර වෙනත් දෙවියකු නතු' යයි පවසා සිටින්නය. එනම් අල්ලන් හර සඛෘලස නමදුම් ලබන කිසිවෙකු නොමැති බව විශ්වාස කිරීම හාදේවයෙන් හාමිනිසුනට පූදර්ගතය කිරීමෙන් ඉවත්ව සිටීමය.

හඳිසයේ භරය:

1. මතුලෙනෙවහි නබී (සල්ලේලේනු අලයිහි වසල්ලම්) සතුව ඇති මදිහත්වීමේ භාෂය මෙය තහවුරු කරයි. එය දේශ්වත්වය ඒකීයකරණය කරන්නන් හට භර වෙනත් කිසිවකුට පිහිටන්නේ නතු.
2. නබී (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ මදිහත් වීම යනු දේශ්වත්වය ඒකීය කරණය කරන්නන් අතරින් අපා ගින්නට සූදුසූකම් ලබුවන් හට ඔවුන් අපාගින්නට ප්‍රවේශ තෙවනු පිණිසන්, කටරෙකු එහි පිවිසුන් ද ඔහු එයින් බහුරු කරනු පිණිසන් උත්තරීතර අල්ලන්ගෙන් එනුමා කරන කන්නලට්ටියයි.
3. උත්තරීතර අල්ලන් සතු අවංක ඒකීයකරණ ප්‍රකණයේ මහිමය හාස්‍යන් පවතින විශාල බලපෑම්.
4. ඒකීයකරණයේ ප්‍රකණය සක්ෂක් කර ගනීම යනු එහි අර්ථය දැනගෙන ඒ අනුව ක්‍රියකීරීමයි.
5. අඩු භුරෙයිරා(රුහියල්ලනු අන්හු) තුමණගේ මහිමය හැඳුම ලබන්නට එනුමකුල තිබු උත්තන්දුව.

(3414)

(12) - عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «إِلَيْمَانُ بِضْعُ وَسَبْعُونَ - أَوْ بِضْعُ وَسِتُّونَ - شُعْبَةُ، فَأَفْضَلُهُمُ قَوْلُ لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَدْنَاهُمْ إِمَاطَةُ الْأَذَى عَنِ الظَّرِيقِ، وَأَحْيَاءُ شُعْبَةُ مِنْ إِلَيْمَانِ». [صحيح] - [متفق عليه]

(12) – අල්ලත්ගේ දිනයක් (සල්ලල්ලත්හු අලයිහි වසල්ලම්) තුමණක් ප්‍රකණ කළ බව අඩු භුරේයිරා(රූපයල්ලත්හු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී: “ර්මන් හෙටත් දේව විශ්වසිය ගත්තාහත්තැගණනකි. -නතාහෙන් හඳු ගණනකි.- එචාඅතරින් වඩන් උතුම් වනුයේ ‘ලාංඡන ඉල්ලල්ලත්හු’ යන ප්‍රකණයයි. එචා අතරින් වඩන් පහළම මට්ටම වනුයේ හතිදෙසක දැමත්ගයෙන් ඉවත් කිරීමයි. ලේඛජවා ර්මනයේ ගත්තික් වේ.” [පූර්ව සංකීර්ණ භාෂ්‍යයකි] - [බූහන් හාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

දේව විශ්වසියට, ක්‍රියාප්‍රතිපත්ති භාෂ්‍යකා මත ආවරණය වූ බෙන්හාර්ජනු කරුණු හා විෂයයන් ඇති බව නඩී (සල්ලල්ලත්හු අලයිහි වසල්ලම්) තුමණක්දීන්වසිටියහ.

විශ්වසයේ කරුණු අතරින් වඩන් උසස් හාලතුම් වනුයේ ‘ලාංඡන ඉල්ලල්ලත්හු’ යන ප්‍රකණයේ තේරුම වටහාගනීමින් එය අපේක්ෂකරන අදහස අනුව කටයුතු කිරීමය. එනම් සංඝ්‍යානීම් අල්ලත් එකීය දෙවියන. නමුදුමට සූදුසූ වනුයේ ඔහු පමණක් මිස ඔහු භර වෙනත් ද්‍රු නෙත්වී යන්නයි.

දේව විශ්වසිය පදනම්ව පවතින අවම ක්‍රියා වනුයේ මිනිසුන් යන එන මත්ගවල ඇති හතිදෙසක සිංහ දෙයක්ම ඉවත් කිරීමය.

පසුව, සංඝ්‍යානීම ලේඛජ ර්මනයේ කරුණක් බව නඩී (සල්ලල්ලත්හු අලයිහි වසල්ලම්) තුමණක් අවධරණය කළහ.

සඛ්‍යීන්ම එය අලංකර ක්‍රියවන්හි නිරත වීමටන් අයිලෙත දේශීන් ඉවත් වීමටන් පෙළුම්වන ගුණාගයකි.

හදීසයේ නරය:

1. දේව විශ්වසයට විවිධ තරත්ම ඇත. ඒවාන් ඇතම් කරුණු තවත් ඇතම් කරුණුවලට වඩාත්‍යම් වන්නේය.
2. දේව විශ්වසය යනු ප්‍රකණ, ක්‍රියාජ්‍යත්වයන්හි මත ගෙවී නැඟුණුකි.
3. ලේඛන යනු උන්තරීතර අල්ලන් ගත විය යුතුය. එය අපේක්ෂකරනුයේ: ඔහු ඔබට තහනම් කළ තහා ඔබට නොහැකිම සහ ඔහු ඔබට අණ කළ තත්ත්ව ඔබට තත්ත්ව කර නොගත්තිමයි.
4. අංකයක් සඳහන් කිරීම, එය සීම්කිරීමක් සඳහා නෙතුවේ. නමුත් එය දේව විශ්වසය මත පදනම් වූ කරුණුවල බහුලත්වය පෙන්වයේයි. සඛ්‍යීන්ම අරඹිවරුයම් කරුණකට අංකයක් සඳහන් කළ ද, ඒ භර වෙනත් දෙයක් නතාසි ඉන් අදහස් කරන්නේ නතා.

(6468)

(13) - عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رضيَ اللَّهُ عَنْهُ قَالَ: سَأَلْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ الدَّنَبِ أَعْظَمُ عِنْدَ اللَّهِ؟ قَالَ: «أَنْ تَجْعَلَ لِلَّهِ نِدًا وَهُوَ خَلَقُكَ» قُلْتُ: إِنَّ ذَلِكَ لَعَظِيمٌ، قُلْتُ: ثُمَّ أَيُّ؟ قَالَ: «وَأَنْ تَقْتُلَ وَلَدَكَ؛ تَخَافُ أَنْ يَطْعَمَ مَعَكَ» قُلْتُ: ثُمَّ أَيُّ؟ قَالَ: «أَنْ تُزَانِي حِلْيَةً جَارِكَ». [صحيح] - [متفق عليه]

(13) – අඛ්‍යල්ලන් ඉඩිනු මස්ලෑගද් (රැලියල්ලනු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. “බරපතල ප්‍රාය කුමක්දැයි මම අල්ලන්ගේ දුනයන් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණගන් විමසුවෙමි. එතුමා “අල්ලන් ඔබව මවත්තිබියදී ඔබ ඔහුට ආදේශ කිරීමය” යයි ප්‍රාස්‍යානු. මම: ‘පසුව කුමක්දැයි’දී විමසුවෙමි. එතුමා “පසුව ඔබේ දරුවා ඔබ සමග අනුහාව කරනු ඇත්ති බියෙන් ඔහුව ඔබ මරාදුම්මීමය.” යයි ප්‍රාස්‍යානු. මම: ‘පසුව කුමක්දැයි’දී විමසුවෙමි. එතුමා “ඔබේ අසල්වසියන්ගේ බිරිය සමග ඔබ කෙමෙන් වරදව්‍යස්ථීර්මය.” යයි ප්‍රාස්‍යානු. [පූරුව සඩක සහිත හදීසායකි] - [බූහන් භාමුස්ලීම් හි වත්තනයි ඇතු]

විවරණය:

“බරපතල ප්‍රාය කුමක්දැයි නැව් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණගන් විමසන ලදී. එවිට එතුමා බරපතලම ප්‍රාය ජිරකුල් අක්බර් නම් මහාජිරක් ය. එනම් අල්ලන්ගේ දේවන්වය ඔහුගේ පරිපෘෂානය හා ඔහුගේ නම හා ගුණාගවල දී ඔහුට ආදේශයක් හෝ සමන්යක් නියම කර ගනීමය. මෙය තව්බා හෙවත් පශ්චත්තස් වී සමඟ අයදීමෙන් මිස අල්ලන් සමඟ නෙනුදන ප්‍රායකි. අදාළ තනත්තස් තන්ත්වයේම මිය ගියේ නම්, ඔහු අපාගින්නේ සදකනිකයෙකු වන්නේය. පසුව තම දරුවා තමන් සමග වී අනුහාව කරනු ඇත්ති බියෙන් ඔහුව මරදුම්මීමය. ජීවිතයක් නස්සීම තහනම් ය. එනමුත් එම ප්‍රායයේ බරපතලකම වනුයේ සතනය කරනු ලබන තනත්තාසනකයන්ගේ දෙනීයෙකු

විමය. තවදුරටත් එම ප්‍රහගේ බරපතල වනුයේ සකකයාල්ලන් සංස්කීර්ණයේ සකනය කරනු ලබන්නාද හවුල් වනු ඇතැයි බියෙන් හා අපේක්ෂණවන් ඔහු ව සකනය කරන විටය. පසුව තම අසල්වසියන්ග් බිරිය සමග අනුමතයේ යෙදෙන තරමට, ඇය ඔහුට යටත් වන තරමට ඇයට රවටා ඇය සමග ක්‍රමයේ වරදවාහසිරීමය. 'සිනාහෙවන් ක්‍රමයේ වරදවාහසිරීම තහනම් ක්‍රියවකි. එහි දී එම ප්‍රහය බරපතලම වනුයේ දුරඛිතයේ යෙදෙන්නා යහපත සළසන මෙන් ද ඔහුට උපකර කරන මෙන් ද ඔහු සමග යහපත් සම්බන්ධතාවක් පවත්වාගන්නා මෙන් ද උපදෙස් දී ඇති තම අසල්වසියන්ග් බිරිය සමග දුරඛිතයේ යෙදෙන විටය.

හදීසයේ නරය:

1. ධර්මිෂ්ධි ක්‍රියවන් මහිමයෙන් එකිනෙකට වෙනස් වන්නා සේම ප්‍රහ ක්‍රියවන් ද බරපතලකමින් එකිනෙකට වෙනස් වනු ඇත.
2. බරපතලම ප්‍රහය වනුයේ: උත්තරිතර අල්ලන්ට ආදේශ තබූම, පසුව ඔබන් සමග වී ආහර ගනු ඇතැයි බියෙන් තම දරුවැස්කනය කිරීම, පසුව ඔබේ අසල්වසියන්ග් බිරිය සමග ක්‍රමයේ වරදවාහසිරීමය.
3. පෙෂ්ණ සම්පත් අල්ලන් සතුය. ම්‍යුම් සඳහා පෙෂ්ණය සැලසීමේ වගකීම ගුද්ධ වූ අල්ලන් හර ගන්නේය.
4. අසල්වසිය හිමි අයිතිව්‍යිකම් ඉමහත් වන අතර ඔහුට හනි කිරීම අනුන් හට හනි කිරීමට වචකරපතල ප්‍රහයකි.
5. නමුදුමට සුදුස්සාමුව්‍යිකරු පමණය. ඔහුට කිසිදු හවුල්කරුවකු නත්.

(14) - عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «**قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى: أَنَا أَغْنِيُ الشَّرَكَاءِ عَنِ الشَّرِّ، مَنْ عَمِلَ عَمَلاً أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي تَرَكْتُهُ وَشَرْكَهُ.**» [رواه مسلم]

(14) – අල්ලේන්ගේ දිනයකන් (සල්ලේලෙනු අලයිහි වසල්ලම්) තුමණකන් ප්‍රකාශ කළ බව අඩු භුරේදිරා(රූපියල්ලෙනු අත්හු) තුමා විසින් වත්තකරන ලදී. උත්තරීතර අල්ලේන් මෙසේ පවසයි: "මම හවුල්හඩියෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෙශීන වෙමි. කටරේකු මාසමග, මාහර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්හඩිය අත්හර දමමි." [පූර්ව සඩක සහිත හඳිසයකි] - [ඉමත් මුස්ලිම එය වත්තකර ඇතා]

විවරණය:

සඛවින්ම උත්තරීතර අල්ලේන් තමන් හවුල් හඩියෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් තෙර බව පවසාසිටින්නේ යයි නැඩි (සල්ලේලෙනු අලයිහි වසල්ලම්) තුමණකන් දක්වාසිටියි. ඔහු සියලු දැඩි අවශ්‍යතාවයින්ගෙන් තෙරය. සඛවින්ම මිනිස්‍යම් නමුදුම් කටයුත්තක් සිදු කළ විට, එය අල්ලේන්ටන් ඔහු හර වෙනත් අයටත් පත් කර ගන්නේ නම් අල්ලේන් ඔහුව අත්හර දමන අතර ඔහුගෙන් එය පිළිගන්නේ ද නත්. එය අදාළ තහනත්තාවම යෙමු කරයි. උත්තරීතර අල්ලේන්ට පමණක් ක්‍රියාව අවංකව ඉවු කිරීම අනිවත්තය වේ. හේතුව ගෙවෘත්තිය ඔහුගේ තැප්තිය වෙනුවෙන් අවංකව සිදු කරන දැහැර වෙනත් කිසිවක් සුවිශ්‍යද්ධියකන් පිළිගන්නේ නත් බවිනි.

හදීසයේ භරය:

1. සුර්ක් හෙවත් ආදේශ කිරීම, හවුල් කිරීම යන සියලුම ස්වරූපයන්ගෙන් වළකී සිටිය යුතුය. සංඛ්‍යාන්ම එය ක්‍රියා පිළිගනු ලබීම වලක්වනු ඇත.
2. අල්ලන්ගේ ස්වයං පෙෂීන්වය හැඳුනුගේ බලවත්හවිය හඳුනාගන්නීමේ ක්‍රියා තුළ අවංකහවිය දක්වන්නට උපකත් චේ.

(3342)

(15) - عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «كُلُّ أُمَّةٍ يَدْخُلُونَ الْجَنَّةَ إِلَّا مَنْ أَبَى»، قَالُوا: يَا رَسُولَ اللَّهِ، وَمَنْ يَأْبِي؟ قَالَ: «مَنْ أَطَاعَنِي دَخَلَ الْجَنَّةَ، وَمَنْ عَصَانِي فَقَدْ أَبَى». [صحیح] - [رواه البخاري]

(15) – අල්ලන්ගේ දිනයකන් (සල්ලල්ලෙහු අලධිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු නුරෝධිරා (රළියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වර්තකරන ලදී. ‘මුළුනික්ෂේප කළ අය හර, මත්ග් සෙසු සමුහයාසියල්ලෙක් ස්වර්ගයට පිවිසෙනි.’ “අහො” අල්ලන්ගේ දිනයකනි! ප්‍රතික්ෂේප කරන්නේ කටුරුන්දී” යි ඔවුනු විමසා සිටියෙන්. එතුමා ‘කටුරු මට අවනත වූයේ ද ඔහු ස්වර්ගයට පිවිසිය. කටුරුන් මට පිටුප්‍රත්වී ද ඔහු ප්‍රතික්ෂේප කළේය.’ යයි කීහාග [පුරුව සඩක සහිත හදීසයකි] - [ඉමත් බුහත් එය වර්තකර ඇත]

විවරණය:

වළකී සිටි අයකු හර තම ප්‍රජන්වී සියලු දෙනා පණහ් ස්වර්ගයට පිවිසෙන බව නඩී (සල්ලල්ලෙහු අලධිහි වසල්ලම්) තුමත්ත්ත්ත්වසීමි.

'අහෙස්ථලේන්ගේ දුනයක්නි! එසේ වළකී සිටින්නේ කවුරුන් දැඩි සහඩබරු (රූපල්ලේනු) විමසාසිටියෙන්.

එවිට එතුමණක් (සල්ලේනු අලධිහි වසල්ලම්) පිළිතුරු දෙමින්, 'කවරෙකු යටත් වී පිළිපදිමින් අල්ලන්ගේ දුනයක්න්ට අවනත වූයේ ද ඔහු ස්වර්ගයට පිවිසිය. කවරෙකු පිටු පාශරීං නීතියට යටත් නොවූයේ ද සඛ්‍යින්ම ඔහු ඔහුගේ තෘපුරු ක්‍රියා හේතුවෙන් ස්වර්ගයට පිවිසීමෙන් වළකනු ලබාය.'

හදීසයේ භරය:

1. සඛ්‍යින්ම අල්ලන්ගේ දුනයක්නි (සල්ලේනු අලධිහි ව වසල්ලම්) තුමණක්ට අවනත වීම අල්ලන්ට අවනත වීමකි. එතුමණක්ට පිටුප්‍රමාණ අල්ලන්ට පිටුප්‍රමාණකි.
2. නඩි (සල්ලේනු අලධිහි වසල්ලම්) තුමණක් භට අවනත වීම ස්වර්ගය අනිවත්‍යය කරනු ඇත. එතුමණක්ට පිටුප්‍රමාණ තිරය අනිවත්‍යය කරනු ඇත.
3. මෙම සමූහය අතරින් අවනතව කටයුතු කරන්නන් වෙත වූ ගුහනරංචිය. සඛ්‍යින්ම අල්ලන් භාජනුගේ දුනයක්න්ට පිටු පක්නන් භර සෙසු සියලු දෙනම ස්වර්ගයට පිවිසෙනි.
4. තම සමූහයකෙරහි තිබූ නඩි (සල්ලේනු අලධිහි වසල්ලම්) තුමණන්ගේ දෙනු කම්පත්. ඔවුන්ට මග පෙන්වීම සඳහා එතුමණන්ගේ උනන්දුව.

(4947)

(16) - عَنْ عُمَرَ بْنِ الْخَطَّابِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «لَا تُطْرُونِي كَمَا أَطْرَتِ التَّصَارَى ابْنَ مَرْيَمَ؛ فَإِنَّمَا أَنَا عَبْدُهُ، فَقُولُوا: عَبْدُ اللَّهِ وَرَسُولُهُ». [صحیح] - [رواہ البخاری]

(16) - නඩි (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණන් කළ ප්‍රකණයකට තමන් සවන් දුන් බව පවසමින් උමර් ඉබ්නු අල්-කන්තැං (රූපියල්ලේෂු අන්හු) තුම්විසින් මෙසේ වත්තකරන ලදී. "කිනුනුවන් මර්යමගේ ප්‍රතාණුවන් අතිගයෙක්තියෙන් ප්‍රගෘෂා කළක් මෙන් තුම්ලාමාඅතිගයෙක්තියෙන් ප්‍රගෘෂානෙකරන්න. සඛ්‍යාලින්ම මම ඔහුගේ ගත්තෙකු පමණි. එබ්ලින් තුම්ලා දේව ගත්තා දේව දුනයාලෙස පවසන්න." [පූර්ව සඩක සහිත හදිසයකි] - [ඉමත් බුහාන් එය වත්තකර ඇතා]

විවරණය:

කිනුනුවන් ර්සාඉබ්නු මර්යම (අලයිහිස් සලම්) තුමාසමග කටයුතු කළක් මෙන් උත්තරීතර අල්ලේෂුගේ ගුණාග හාම්හුගේ ගුද්ධ වූ ක්‍රියඩාන් යෝජාතමන් පසුසීමෙහි භාවර්ණනාකිරීමෙහි මෙන්ම සඛ්‍යාලින්ම තමන්ට ගුප්ත දැන්තකට පවසමින්, අල්ලේෂු සමග තමන්ට ඇරුණුම් කර සීමඩ් ඉක්මවකටයුතු කිරීමෙන් භාඛල්ලෙසනය කිරීමෙන් නඩි (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණන්වීමක්වූහ. පසුව සඛ්‍යාලින්ම තමන් අල්ලේෂුගේ ගත්තන් අතරින් වූ ගත්තෙකු බව පහදිළි කළ අතර තමත දේව ගත්තා දේව දුනයායනුවෙන් ආමත්තුණය කරන මෙන් ද එතුමණන් තියෙන් කළහ.

හඳිසයේ භරය:

1. ගුණගතකිරීමෙහි හැපුගෙසකිරීමෙහි ආගමික සීමත ඉක්මවකටදී කිරීමෙන් ප්‍රවේෂම විය යුතුය. හේතුව සඛ්‍යාච්චීන්ම එය දේව ආදේශය වෙත යොමු කරනු ඇත.
2. නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් අනතුරු ඇගෙවූ දැමීම සම්බයාධතර සිදු වී ඇත. පිරිසක් අල්ලන්ගේ දිනයන් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) ඉහැවහාපසුසුම් කරනි. තවන් පිරිසක් 'අහ්ම්ද් බයින්' නෙතහන් නඩි තිව්සියන් ද තවන් පිරිසක් 'අවුලියානෙතහන් දහාමියන් ද පසුසුමට ලක් කරනි. ඔවුනු දේව ආදේශය තුළ ව්‍යුතෙක්.
3. සඛ්‍යාච්චීන්ම තමන් අල්ලන්ගේ ගත්තකව නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන්වරණනකර ගත්හ. එය එතුමණන් අල්ලන්ගේ පිහිට පතන දීසියකු යයි පහැදිලි කර දෙනු පිණිසය. පරමධිපතියන්ගේ විගේෂිත ගුණාග කිසිවක් එතුමණන් වෙත හරවීම සුදුසු වන්නේ නත්.
4. එමෙන්ම තමන් අල්ලන්ගේ දිනයන් බවන් එතුමණන් වරණනකර ගත්හ. එය අල්ලන් අඩියසින් එවන ලද දිනයකු බව පහැදිලි කරනු පිණිසය. ඒ අනුව එතුමණන්ව විශ්ව්‍ය කර සහතික කිරීමන් එතුමණන්ව අනුගමනය කිරීමන් අනිවත්සය වේ.

(3406)

(17) - عن أنس رضي الله عنه قال: قال النبي صلى الله عليه وسلم: «لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّىٰ أَكُونَ أَحَبَّ إِلَيْهِ مِنْ وَالِدِهِ وَوَلَدِهِ وَالثَّالِثِ أَجْمَعِينَ». [صحيح علیه] - [متفق علیه]

(17) – නඩි (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අනස් (රූපියල්ලෙනු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: “ඔබ අතරින් කිසිවකු හෝම්හුගේ දරුවට, ඔහුගේ පියව භා සියලුම මිනිසුන්ට වඩාමාමැහුට ප්‍රිය මතපායකු වන තෙක් ඔහු දේවන්වය විශ්වාස කරන්නෙකු වන්නේ නත්.” [පූර්ව සඩක සහිත භාද්‍යිසියකි] - [බූහන් භාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

සඛ්‍යාලීන්ම මූස්ලිම්වරයකු තම දෙම්විජයන්ට, තම දරු ද්‍රීයන්ට සහ සියලුම මිනිසුන්ට වඩා අල්ලන්ගේ දුනායණන් කෙරෙහි ආදරය දක්වන තෙක් පූර්ණ විශ්වාසය දරන්නෙකු නොවන බව අල්ලන්ගේ දුනායණණ්ඩාප වෙන දහුම් දෙයි. මෙම ආදරය එනුමණන්ට අවනත වීමටන් එනුමණන්ට උපකර කිරීමටන් එනුමණන්ට පිටු නොහැරුමටන් ඉල්ලාසිටියි.

හදීසයේ භරය:

1. අල්ලන්ගේ දුනායණන් (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණන්ට ආදරය කිරීම අනිවත්යය වේ. ආදරය කිරීමේ දී සියලුම ම්‍යුම්වලට වඩාතුමණන්ට ප්‍රමුඛන්වය ලබාදිය යුතු වේ.
2. පූර්ණ ආදරය පෙන්වයෙන සළකුණක් වනුයේ අල්ලන්ගේ දුනායණන්ගේ පිළිවෙනට උපකර කිරීම ඒ සඳහනාම ප්‍රේචිතය හැකිනය වේ කිරීම වේ.

3. අල්ලන්ගේ දූතයක්න්ට ආදරය කිරීම යනු, එනුමණක් නියෙන් කළ දැඩි එනුමණක්ට අවනත වීමටත් එනුමණක් දන්වසිට දැඩි එනුමණක්ට සහතික කිරීමටත් එනුමණක් වළක්වූ දැඩින් වළකී සිටීමටත් එනුමණක්ට අනුගමනය කිරීමටත් අප්‍රතිත්වා දැඩින් පිළිබඳ අන්තර් දීමීමටත් අනිවත්යය කරයි.
4. සියලුම මිනිසුන්ට වචනභි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක් වෙන වූ යුතුකම් ඉටු කිරීම වචන් වදුගත් මෙන්ම බලවත් වන්නේය. හේතුව, සඛ්‍යීන්ම මූල්‍යවන් යහමග වෙන අප මග ලබන්නටත්, අපයින්නෙන් අප ආරක්ෂා වන්නටත්, ස්වර්ගය ලබයි ගන්නටත් එනුමණක් හේතුවක් වූ බේතිනි.

(5953)

(18) - عَنْ أَبِي هُرَيْرَةَ رضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «دَعْوَيْنِي مَا تَرْكْتُكُمْ، إِنَّمَا هَلَكَ مَنْ كَانَ قَبْلَكُمْ بِسُؤَالِهِمْ وَأَخْتِلَافِهِمْ عَلَى أَنْبَائِهِمْ، فَإِذَا نَهَيْتُكُمْ عَنْ شَيْءٍ فَاجْتَنِبُوهُ، وَإِذَا أَمْرَتُكُمْ بِأَمْرٍ فَأْتُوا مِنْهُ مَا اسْتَطِعْتُمْ». [صحیح] - [متفق علیہ]

(18) – නබි (සල්ලල්ලෙහු අලදිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු නුගේරයි (රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී: “මා තුෂ්‍යාලය අතහර දූම් දැගන තුෂ්‍යාලා (මගෙන් විමසීමෙන්) මෘත්හර දමනු. තුෂ්‍යාලය පෙර විශ්වන් විනා වූයේ ඔවුන් අධික ලෙස ප්‍රයෝග විමසයිටි හෙයින් හාන්විරැන් පිළිබඳ ඔවුන් මතහේද ඇති කරගන් හෙයිනි. මා තුෂ්‍යාලය යමක් වළක් වූ විට, තුෂ්‍යාලා එයින් වළකෙනු. මා යම් නියෙන්යක් තුෂ්‍යාලය නියෙන් කළ විට තුෂ්‍යාලෝය හස්‍යා පමණින් ඉටු කරනු.” [පූර්ව සභක සහිත හඳුසායකි] - [ඛුහන භාමුස්ලම් හි වත්තාවී ඇතා]

විවරණය:

“සඛලින්ම ආගමික නීති කරණය කෙටස් තුනකට බෙදී තිබේ. එනම් ඒ ගන නිහඩවූ දේ, තහනම් කළ දේ හාංචු කරන ලෙස නියෙන් කළ දේ” යයි නබි (සල්ලල්ලෙහු අලදිහි වසල්ලම්) තුමණන්ගේ කුරුය වනහි, යමක් අනිවත්යය වේ යයි හෙත්හනම් වේ යයි හෙත්යෙන්, සිදු නෙඩු දෙයක් පිළිබඳ විමසීම අනිවත්යයෙන්ම අත්හර දූම් යුතු කුරුයක් විය. හේතුව, සඛලින්ම අල්ලන් ඒවා අත්හර දූම් වේ ගත්තන් හට ආයිර්වදීයක් වශයෙනි. එතුමණන්ගෙන් පසු වූ කුරුය වනහි, ප්‍රයෝග කිරීම නීති පත්‍රීමේ පදනම හෝ

ඉගන්වීමේ පදනම මත වී නම්, ඔහුට ආගමික කරණක් ගත විමසීමට අවශ්‍යතාව වී නම්, එය අනුමත කරයෙක් පමණක් නොව එසේ ප්‍රග්‍රැන කර සිටීම නියෙන් කරනු ලබුවකි. එය අනවශ්‍ය යටි අරමුණක් ඇතිව ප්‍රග්‍රැන ඇසීම වන්නි හඳීසයේ සඳහන්වී ඇති පරිදි යමක් ගත විමසීම අත්හර්ම සුදුසුයි යන අදහස එයයි. එය ඉස්රත්ල් දරුවන්ට අත් වූ දැමෙන් දෙයක් වෙන යෙමු වනු ඇත. ඔවුනට එළදෙනක් කළීමට නියෙන් කරනු ලබු විට කවර හෝ එළදෙනක් කපාලිය සිදුකරන්නට නිබුණ ද ඔවුන් ඒ ගත දැඩිව විමසන්නට ගත්තා. පසුව එය ඔවුනට දැඩි විය.

දෙවන්න: තහනම් කිරීම්: එනම්, එය අත් හරු දැඩි අයට කුසල් ලැබන අතර එය සිදු කළ අයට දැඩිවම් හිමි වනු ඇත. එබැඕින් ඒ සියලු දැසීන් වළුකී සිටීම අනිවත්යය වේ.

තුන්වන්න: නියෙන්: එනම් එය සිදු කළ අයට කුසල් ලැබන අතර එය අත්හරින අයට දැඩිවම් හිමි වනු ඇත. එබැඕින් තමන්ට හකි පමණක්න් එය ඉටු කිරීම අනිවත්යය වේ.

හඳීසයේ පාරාය:

1. තමන්ට අවශ්‍ය වඩාගත් දැඩි පමණක් නිරන විය යුතු අතර එම තත්ත්වයේ තමන්ට අවශ්‍ය නැති දැන්හර දැඩි යුතුය. එමෙන්ම සිදු නොවූ දැසීලිබද ප්‍රග්‍රැන කිරීමෙහි නිරන නොවිය යුතු ය.
2. ගඟලු සංකීර්ණ කළ හකි ප්‍රග්‍රැන ඇසීමේ සහ බෙනෙහු මතභේදවලට තුළු දෙන සකායන් සඳහාදෙන විවර කිරීම තහනමිය.

3. තහනම් කරන ලද සියලු දැංත්හර දීමේ නියෙන්ය. එය අත්හර්මේ දුෂ්කරනවික් නත්. පෙනුවේ ඒ ගත් තහනම පිහිටා ඇත්තේ එබැඩි.
4. නියෙන් කරන ලද දැංකී පමණින් ඉවු කිරීමේ නියෙන්ය. හේතුව ඇත්තේ විට දුෂ්කර දැංත්හිවත්යය විය භක්. එසේ නත්හෙත් එය කිරීමට ඔහුව අපෙන්හස්න් විය භක්. නියෙන්ය කෙනෙකුගේ ගක්නි ප්‍රමණයට අනුව පිහිටා ඇත්තේ එබැඩි.
5. අධික ලෙස ප්‍රග්න කිරීම තහනම් වේ. ප්‍රග්න ඇසීම කෙටස් දෙකකට විද්‍යුතුන් බෙදුක්වයාශ්‍රානා. ඒවයින් පළමුවන්න: තමන්ට අවශ්‍ය ආගමික කටයුතු දන් ගනීමේ පදනම මත වූවකි. මෙය නියෙන් කරනු ලැබුවක් මෙන්ම සහඩවුන් විමසසිටි ප්‍රග්නවල වර්ගය ද එය විය. දෙවන්න: අනවශ්‍ය ලෙස යටි අරමුණු පදනම් කරමින් ප්‍රග්න ඇසීම. වළක්වනු ලබ ඇත්තේ මෙයයි.
6. පෙර විසු සමූහයන් අතර සිදු වූ අයුරින් මෙම සමූහයනම නඩුවරයා අකීකරු වීම ගත් අනතුරු ඇගැවීම.
7. අනවශ්‍ය ප්‍රග්න අධික ලෙස විමසීමන්, නඩුවරුන් ගත් මතහේද ඇති කර ගනීමන් විනිශ්චයට හේතුවකි. විශේෂයෙම අල්ලන් හර වෙනත් කිසිවකු නොහැන්නයුත් දායනා භාමුලවුන් කෙරෙන් නැඟිවුවනු ලබන දිනයේ තත්ත්වයන් පිළිබඳ ප්‍රග්න මෙන් ඒ වෙන ලැභාවීමට නොහැනී කරුණු වලදී එය පිළිපූදාය යුතු වේ.
8. දුෂ්කර කරණසම්බන්ධයෙන් ප්‍රග්න ඇසීමේ තහනම, අල්අවිසන් තුමාමෙසේ පව්‍යසිය: “අත්තෙන්ම අල්ලන් තම ගත්තනුග් දනුමේ සම්ඛ්‍යිය නති කිරීමට කම්ති නම්, ඔහු

ඔහුගේ දිවට ගෙන ගසීම් ඇති කරයි. ඔබට ඔවුන් ජනයා අතරින් අඩු දහුමක් ඇත්තන් ලෙස දකිනු ඇත. ඉඩිනු වහල් තුමාමෙසේ පවසයි: මැණික් පවසනු මම අසා ඇත්තෙමි: 'දහුම තුළ කුහකන්වය මිනිසින්ග් හදවතින් දහුමේ ආලෙක්ය ඉවත් කරයි.'

(4295)

(19) - عن عبد الله بن عمرو رضي الله عنهما أن النبي صلى الله عليه وسلم قال: **«بَلَّغُوا عَنِي وَلَوْ آيَةً، وَحَدَّثُوا عَنْ بَنِي إِسْرَائِيلَ وَلَا حَرَجَ، وَمَنْ كَذَبَ عَلَيَّ مُتَعَمِّدًا فَلْيَتَبَوَّأْ مَقْعَدَهُ مِنَ التَّارِ».**
[صحیح] - [رواہ البخاری]

(19) – සඛල්චින්ම නඩි (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඩුදුල්ලන් ඉඩිනු අම්ර (රූපියල්ලනු අන්හු) තුමා විසින් වත්තාකරන ලදී. "මාගනා එක් වක්‍යයක් හෝවේවා, එය නුඩුලාදහුවන් කරන්න. ඉස්රේල් දරුවන් ගනා කතාකරන්න, වරදක් නත්. නමුත් කවරෙකු උවමනුවන්ම මාකෙරෙහි බෙරු පවසා සිටියේද අපා ගින්නේ ඔහුගේ අසුන ඔහු වෙන්කර ගනින්වා" [පූර්ව සඛක සහිත හදීසයකි] - [ඉමත් බුහත් එය වත්තකර ඇත]

විවරණය:

අල් කුර්ආනය භාහදීස් පිළිබඳ දහුම දහුවන් කරන මෙන් නඩි (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණන් නියෙන් කර සිටියි. එය කුර්ආනයෙන් හෝහදීසයෙන් හෝස්ක් වක්‍යයක් වන් සුළු කරුණක් වුව ද කම් නත්. නමුත් තමන් දහුවන් කරන දැහා ඇරයුම් කරන දැපිළිබඳව දහුවන්ට සිටීමේ කෙන්දේසිය මතය. පසුව අපගේ ඡර්ආ පිළිවෙතට පවහනි නෙවින සිදුවීම් ඉස්රේල් දරුවන්ට සිදු වී ඇත්තාම එවත්තනක් සම්බන්ධයෙන් ඔවුන් ගනා කතාකිරීම වරදක් නත් බව ද නඩි (සල්ලේෂු

අලයිහි වසල්ලම්) තුමන්ක්ප්‍රභාදීලි කළහ. පසුව තමන් වෙත බෙරු පවසාසිටිම ගත ද අවවශ්‍ය කළහ. සඛල්‍යින්ම කටරේකු තමන් වෙත උච්චතාවන්ම බෙරු පවසාසිටියේ ද ඔහු අපා ගින්නේ නවකතක් ඔහු වෙනුවෙන් වෙන්කර ගනින්වා

හදීසයේ භරය:

1. අල්ලන්ගේ ආගම සන්නිවේදනය කිරීම ගත උනන්දු කරවීම. තමන් මතක තබාගත්, වටහාගත් දැසුළුවෙන් වුව ද එය ඉටු කිරීම පූද්ගලයෝගු වගකීමකි.
2. නිවරුදී ස්වරුපයෙන් අල්ලන් නමදීමටත් ඔහුගේ ආගම සන්නිවේදනය කිරීමටත් භක්‍රී වන පරිදි ආගමික දහුම සෞඛ්‍යීමේ අනිවත්‍යභාවය.
3. දඩ් අවවශ්‍යවලට භසුවීමෙන් ආරක්ෂණින පරිදි කටර හදීසයක් වුව ද එය වත්තකිරීමට හෝද්න්වසීමට පෙර එහි නිවරුදී භාවය ගත සහනික කර ගනීමේ අනිවත්‍යභාවය.
4. බෙරු කීමෙහි නෙඩුවන සේ කනාන්වී අව්‍යක්‍යම සහ ප්‍රකාශයේ ප්‍රවේශම්භාවය ගත දිරි ගන්වීම. විශේෂයෙන්ම සර්වබලයෙහි අල්ලන්ගේ නීතිය සම්බන්ධයෙන් කතා කිරීමේ දී පිළිප්‍රදීය යුතු වේ.

(3686)

(20) - عن المقدام بن معديكرب رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «أَلَا هُلْ عَسَى رَجُلٌ يَبْلُغُهُ الْحَدِيثُ عَنِّي وَهُوَ مُتَكَبِّعٌ عَلَى أَرِيكَتِهِ فَيَقُولُ: يَبْيَنَنَا وَيَبْيَنَكُمْ كِتَابَ اللَّهِ، فَمَا وَجَدْنَا فِيهِ حَلَالًا اسْتَحْلَلْنَاهُ، وَمَا وَجَدْنَا فِيهِ حَرَامًا حَرَمْنَاهُ، وَإِنَّمَا حَرَمَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَمَا حَرَمَ اللَّهُ». [صحيح] - [رواه أبو داود والترمذى وابن ماجه]

(20) – අල්-මික්දම් ඉඩිනු මංදිකරිඩ් (රැලියල්ලෙහු අන්ත්‍රු) තුමා විසින් වත්තා කරන ලදී. අල්ලෙහිගේ දූනයණක් (සල්ලල්ලෙහු අලධිහි වසල්ලම්) මෙසේ ප්‍රචිෂ්ඨහ: "මිනිසේකු තම නිදියහනේ වත්තිර සිටිය දී ඔහු වෙත මාගතා හඳිසයක් ලගාවිය හකි නෙත්වී ද. එවිට ඔහු අප අතර හාමුල අතර අල්ලෙහිගේ ගුන්ථය" ඇතේ. එහි අපි කවර කරුණක් 'හලණ්-අනුමත- යස් දකු ඇත්තේ ද එය අපි අනුමත කර ගත්තෙමු. කවර කරුණක් 'හරණ්' - තහනම්- යස් දකු ඇත්තේ ද එය අපි තහනම් කර ගත්තෙමු. සබලින්ම අල්ලෙහිගේ දූනයණන් (සල්ලල්ලෙහු අලධිහි වසල්ලම්) කවර කරුණක් තහනම් කළේ ද එය අල්ලෙහි තහනම් කළා හා සිමනය." [පුරුෂ සබක සහිත හඳිසයකි] - []

විවරණය:

නඩි (සල්ලල්ලෙහු අලෙධිහි වසල්ලම්) තුමණණ්මෙසේ දන්වා සිටියහ: වඩි වී සිටින මිනිසුන් පිරිසක් සිටින කුණයක් එළඹ ඇතේ. ඔවුන්ගෙන් කෙනෙකු තම ඇද මත වත්තිර සිටිය දී ඔහුට නඩි (සල්ලල්ලෙහු අලෙධිහි වසල්ලම්) තුමණග් හඳිසයක් දන්වනු ලැබේ. එවිට ඔහු මෙසේ පවසනු ඇතේ: කටයුතුවල දී අප අතර සහ ඔබ අතර වෙන් කරන ලද දී වනුයේ ගුද්ධ වූ අල් කුරුජානයයි. එය අපට ප්‍රමණවත්ය. මන්ද එහි හාලණ් නිත්‍යනුකුල යස් පෙනී ගිය යමක් වී නම් අපි ඒ අනුව ක්‍රියාකාල බැඩින් හාඡින් තහනම් යස් අපට පෙනී ගිය යමක් වී නම් අපි එයින් ඉවත් වූ බැඩිනි. පසු ව නඩි (සල්ලල්ලෙහු අලෙධිහි

වසල්ලම්) තුමනේක් මෙසේ පහදිලි කළහ. තමන් තම සූන්නස්වෙහි තහනම් කළ භෝතුක් වූ සම දෙයක්ම, අල්ලන් ඔහුගේ ගුන්ථයේ තහනම් කළ දැඩි සමන නීති ස්වභාවයක් එයට ද ඇත. මක්නිසඳු යන් එතුමණන් තම ස්වමියෙන් එය ලබන බ්ලීනි.

හදීසයේ භරය:

1. අල්-කුර්ආනයට ගරුඩුහුමන් කරන්නක් මෙන්ම සූන්නතට ද ගරුඩුහුමන් කිරීම හාස්‍ය පිළිපඳීම.
2. දිනයන්ට අවනන වීම අල්-ලන්ට අවනන වීමකි.
එතුමණන්ට පිටුපම් උත්තරීතර අල්-ලන්ට පිටුපමකි.
3. සූන්නතවන් ගනු ලබන සංක්‍රාන්තික තිබෙන ස්ථානවල ස්ථානවල සූන්නත ප්‍රතික්ෂේප කරන හාස්‍යාලු කුල් කරන දනන් හට ප්‍රතිචර්ණ දක්වීම.
4. යමෙක් සූන්නතවන් ඉටනට හඳු තමන් අල්-කුර්ආනය මත ප්‍රමණක් සිම්වීම ප්‍රමණවන් යයි තර්ක කරන්නේ ද ඔහු ඒ දෙකම ප්‍රතික්ෂේප කළ අයෙකි. අල්-කුර්ආනය අනුගමනය කරන බවට ඔහු කරන ප්‍රකාශනයෙහි ඔහු බෙරුකාරයෙකි.
5. අනනතයේ සිදුවන යමක් ගනු තෙරතුරු දන්වයිටිම එතුමණන්ගේ නැඩින්වයේ සංක්‍රාන්තික අනරින් එකකි. එතුමා දන්වයිටි අයුරින්ම එවයිදු වී ඇත.

(65005)

(21) - عن عائشة أم المؤمنين وعبد الله بن عباس رضي الله عنهمَا قالا: لَمَّا تَرَأَ بِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ طَفِيقٌ يَطْرَحُ حَمِيشَةً لَهُ عَلَى وَجْهِهِ، فَإِذَا اغْتَمَ بِهَا كَشْفَهَا عَنْ وَجْهِهِ، فَقَالَ وَهُوَ كَذِيلُكَ: «لَعْنَةُ اللَّهِ عَلَى الْيَهُودِ وَالنَّصَارَى، اتَّخَذُوا قُبُورَ أَنْبِيَاءِهِمْ مَسَاجِدَ» يُحَذَّرُ مَا صَنَعُوا. [صحیح] [متفرق عليه]

(21) – ආරුෂානුමිය හා අබ්දුල්ලභ් (රැලියල්ලභ් අන්හුම්) විසින් වත්තාකරන ලදී: අල්ලභ්ගේ දූනයක්න් වෙත (මරණයේදූනය) පහළ වූ කල්හි එනුමණක්න්ගේ මූහුණ මත ඉරිසහිත රෙදි කඩක් එලිය. එය එනුමණක්න්ගේ ප්‍රූස්ම හිරකළ කල්හි, එනුමණක් තම මූහුණින් එය ඉවත් කර ගන්හ. - එනුමණක්න් එසේ සිටිය දී,- යුදෙව්වන් හා කිනුනුවන් මත අල්ලභ්ගේ දෙසක්ම වේවා ඔවුනු ඔවුන්ගේ නඩුවරුන්ගේ මණ්ඩලවල් දේවස්ථාන බවට ගන්නේ. යැයි පවසා ඔවුන් සිදු කළ දැඟනා අවවශ්‍ය කරමින් සිටියහ. [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහත් හා මූස්ලිම් හි වත්තාවේ ඇතා]

විවරණය:

ଆරුෂාරැලියල්ලභ් අන්හානුමිය අපට මෙසේ දන්වාසිටියාය. නඩු (සල්ලල්ලභ් අලධිහි වසල්ලම්) තුමණක් භට මරණය ලගාවූ අවස්ථාත්වී එනුමණක් තම මූහුණ මත රෙදි කඩල්ලක් එලිය. මරණයේ වේදනත් හේතුවෙන් ප්‍රූස්ම ගනීමට එනුමණක්ට අපහසු වූ විට තම මූහුණින් එය ඉවත් කර ගන්හ. එම බරපතල අවස්ථාත්වී එනුමණක් "යුදෙව්වන්ට හා කිනුනුවන්ට අල්ලභ් ගෘහ කරන්වා ඔහුගේ කරුණක්වන් ඔවුන් දුරස් වූවේ". එය ඔවුන් ඔවුන්ගේ නඩුවරුන්ගේ සෙනහන් දේවස්ථාන බවට පත් කර ගන් බැඳීනි." යැයි පවසුහ. එය බරපතල කරුණක් නෙවී නම්, එම තත්ත්වයේ එනුමණක් ඒ ගනා පවසන්නට නෙවීය. ඒ අනුව, එවති ක්‍රියාත්මක සමන දැසින් තම ප්‍රජා නඩු (සල්ලල්ලභ්

අලයිහි වසල්ලම්) තුමණන් වළක්වූහ. එය යුදේවී හා කිතුනුවන්ගේ ක්‍රියවිලිය විය. එමෙන්ම එය අල්ලන්ට ආදේශ කිරීම වෙන යොමු කරන පහත් ක්‍රියවික් විය.

හඳිසයේ හරය:

1. නබ්බරුන්ගේ හැඳුවාලියන්ගේ සෙනහන් අල්ලන්ට නමුදුම් කිරීම සඳහාදේවස්ථාන බවට පත් කර ගනීමේ තහනම. හේතුව සංඛ්‍යාන්ම එය දේව ආදේශය වෙන යොමු කරන මධ්‍යයක් වන බවිනි.
2. අල්ලන්ගේ දුනයණන්ගේ දැඩි උනන්දුව, ඒකදේවවහය කෙරෙහි එතුමණන් දක්වූ සලකිල්ල සහ සෙනහන් වන්දනව කෙරෙහි ඇති බිය; මක්නිසඳු යන් එය බහුදේවවහයට මග පස්න කරනුක් වන බවිනි.
3. යුදේවන් හකිතුනුවන් මිනීවලවල් මත ගෙඹනගිලි ඉදි කෙත, ඒවාදේවස්ථාන බවට පත් කර ගනීම හේතුවෙන් ඔවුන්ට හාස් භාස්මන ක්‍රියවින්හි නිරන වන්නන්හට දෙස් නගීමේ අවසරය.
4. මිනීවලවල් මත සෙනහන් තනීම යුදේවී හකිතුනුවන්ගේ පිළිවෙතයි. ඔවුනට සමනව කටයුතු කිරීම මෙම හඳිසයේ තහනම් කර ඇත.
5. මිනී වලවල්සලන් ඉටු කරන දේවස්ථාන ලෙස ගනීමන් ඒ මත දේවස්ථානයක් ඉදි නෙකළ ද එය නමුදුම් කරන දිගැබික් බවට පත් කර ගනීමන් තහනම් වේ.

(22) - عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم: «اللَّهُمَّ لَا تَجْعَلْ قَبْرِي وَثَانًا، لَعَنَ اللَّهِ قَوْمًا أَخْحُذُوا قُبُورَ أَنْبِيائِهِمْ مَسَاجِدَ». [صحيف] - [رواه أحمد]

(22) – නබි (සල්ලලේහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු පුරෙරයිරා(රූපියල්ලේහු අන්ත්‍රා) තුමාවිසින් වත්තාකරන ලදී: "අහෝ දෙවියනි, මත්ගේ මිනිවල ස්මරකයක් බවට පත් නෙකරන්න. තම නබිවරැන්ගේ මිනිවලවල් දේවස්ථාන බවට පත් කරගත් පිරිසට අල්ලන් ගෘහ කළේය." [පුරුෂ සංකා සහිත භාෂ්‍යයකි] - [අන්මද් එය වත්තාකර ඇතුළුණු]

විවරණය:

ගරුබුහුමන් කරමින් හාසිරස නමන්නට දිග්ධික් බවට පත් කර ගනිමින් මිනිසුන් නමදින පිළිම මෙන් නමන්ගේ මිනිවල පත් නෙකරන මෙන් නබි (සල්ලලේහු අලයිහි වසල්ලම්) තුමණණ් තම පරමාධිපතිගෙන් ප්‍රත්ථිතා කර සිටියන. පසුව කවරෙකු නබිවරැන්ගේ මිනිවලවල් දේවස්ථාන බවට පත් කර ගත්තේ ද ඔවුන් ඔහුගේ කරණුන්වන් දුරස් වන බවත් නෙරපා හරින බවත් නබි (සල්ලලේහු අලයිහි වසල්ලම්) තුමණණ්දේන්වා සිටියන. සඛ්‍යාතින්ම ඒවා දේවස්ථාන බවට පත් කර ගනිමින් ඒවාන්හි නමදුම් කිරීම හා ඒවා මත විශ්වස කිරීම පහත් කටයුතු අතරින් වන බවිනි.

හදීසයේ හරය:

1. නබිවරැන්ගේ හාස්ථාමියන්ගේ මිනිවලවල් සම්බන්ධයෙන් ආගමික සීමඩින් ඉක්මවාගෙස්, අල්ලන් හර දම්ප්‍රවානමදුම් කිරීමට ගනීම. බහුදේව ව්‍යුහට තුළු දෙන හේතු සංකාවලින් වළකී සිටීම අනිවත්තය වේ.

2. මිනීවලවල්ගරඹුමන් කිරීම සඳහක් ඒවාඩ්බියස නමුදුම් කිරීම සඳහක් ඒවාඩ්ත්තරිතර අල්ලන්ට වචන් සම්පත්තයින්ගේ ව්‍යව ද ඒවාඩ්රඹියටන්දනත්වී යම් තුෂුදුස් ක්‍රියවකි.
3. මිනී වලවල් මත දේවස්ථාන ඉදි කිරීමේ තහනම.
4. මිනී වලවල් අසිල සිලක් ඉවු කිරීමේ තහනම. ජනකීය සිලකයට හර වෙනත් සිලක් ඉවු කිරීම සඳහානිර්මණය කර නොත්ති ස්ථානයක ව්‍යව ද එසේමය.

(3336)

(23) - عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «لَا تَجْعَلُوا بُيوْتَكُمْ قُبُورًا، وَلَا تَجْعَلُوا قَبْرِي عَيْدًا، وَصَلُّوا عَيْيَ؛ فَإِنَّ صَلَاتَكُمْ تَبْلُغُنِي حِينَ كُنْتُمْ». [حسن] - رواه أبو داود]

(23) – අල්ලන්ගේ දූනයන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඩු භුරේයිරා(රූපයල්ලෙහු අන්හු) තුමා විසින් වත්තාකරන ලදී. "තුම්ලන්ගේ නිවේස් මිනීවලවල් බවට පත්කර නොහැන්න. මත්ගේ මිනීවල සමරුමක් බවට පත්කර නොගන්න. මාවෙන තුම්ලාසලවත් (ආයිර්වේ) පවසන්න. හෝතුව සඛ්‍යීන්ම තුම්ලාසලවත් සැලවකය තුම්ලකවර ස්ථානයක සිටිය ද මාවෙන ලැගාවතු ඇත." [හසන් ගණයට අයන් හඳුසයකි] - [ඉමත් අඩු දැඩිද් එය වත්තකර ඇත]

විවරණය:

නිවේස් සිලක් ඉවු නොකරන මිනීවලවල් මෙන් සිලක් ඉවු නොකර ඒවා අත්හර දීමෙන් නැඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන්වලක්වාහා. පුරුද්දට මෙන් එතුමණන්ගේ

මිනී වල නිතර නිතර බහැදුකීමෙන් හාඳු ඇසල රැස්වීමෙන් එනුමතණ්ට් වළක්වූහ. හේතුව සඛලින්ම එය දේව ආදේශය වෙත යෙමු කළ භක් මධ්‍යයක් වන බවිනි. මහපෙනුවෙන් කෙනෙකු සිටියන් නබ් (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණන් වෙත සලවන් හාසලම් ප්‍රච්ඡීමට නියෙන් කර ඇත. සඛලින්ම එය සම්පයෙන් වූවන් දුරින් වූවන් එක හාසමනව එනුමණන්ට ලගා වනු ඇත. එබඳින් එනුමණන්ගේ මිනීවල වෙත යම්ම අවශ්‍ය වන්නේ නත්.

හදිසයේ භරය:

1. උත්තරීතර අල්ලන්ට නමුදුම් කිරීමෙන් තෙරව නිවේස් ප්‍රශ්නව අත්හර දැමීමෙන් වළක්වීම.
2. නබ් (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණන්ගේ මිනීවල බහැදුකීම සඳහා න්දනයමනෙහි යැමි තහනම. හේතුව සඛලින්ම එනුමණන් කෙරෙහි සලවන් ප්‍රච්ඡීම නියෙන් කර ඇති කරුණක් වන අතර එය එනුමණන් ලගාවනු ඇතැං දන්වයිනි බවිනි. සඛලින්ම වන්දනයමන යා යුත්තේ මස්ජීදය හාස්හි සලක් ඉට කිරීම අරමුණු කෙත ගෙනය.
3. නබ් (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණන්ගේ මිනීවල වෙත නියමිත කුණුයක දී නියමිත කුමයක් අනුව විවින් විට බහැදුකීමෙන් එය උත්සවකරුගයට පත් කිරීමේ තහනම.
4. සම් කුණුයකම හාස්ම් ස්ථානයකම එනුමණන් කෙරෙහි සලවන් හාසලම් ප්‍රච්ඡීම ආගමනුගත කිරීමෙන් තම පරමකීපති ඉදිරෝගේ නබ් (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණන් සතු ගෙවෙය.

5. මිනීවලවල් අසල සලක් ඉටු කිරීම තහනම් කර තිබේ ම සහඩාරුන් අතර පිළිගත් කරුණක් විය. එබැවින් තම නිවෙස්, සලක් ඉටු කරනු නොබන සෙනහන් මෙන් පත් කර ගනීම නඩී (සල්ලේල්ලෙහු අලධිහි වසල්ලම්) තුමණන් තහනම් කර ඇත.

(3350)

(24) - عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رضيَ اللَّهُ عَنْهَا: أَنَّ أُمَّ سَلَمَةَ ذَكَرَتْ لِرَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَنِيسَةً رَأَتُهَا يَأْرُضُ الْجَبَشَةَ، يُقَالُ لَهَا مَارِيَةٌ، فَذَكَرَتْ لَهُ مَا رَأَتْ فِيهَا مِنَ الصُّورِ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أُولَئِكَ قَوْمٌ إِذَا مَاتَ فِيهِمُ الْعَبْدُ الصَّالِحُ، أَوِ الرَّجُلُ الصَّالِحُ، بَنَوْا عَلَى قَبْرِهِ مَسْجِدًا، وَصَوَّرُوا فِيهِ تِلْكَ الصُّورَ، أُولَئِكَ شِرَارُ الْخَلْقِ عِنْدَ اللَّهِ». [صحیح] - [متفق عليه]

(24) – ආංශ්‍රාලියල්ලෙහු අන්හා) තුමිය විසින් මෙර්ටනකරන ලදී. සඛැවින්ම උම්මු සලමකුම්ය ඇඟිසිනියකු දේශයේ දුටු මත්‍යා නම් පල්ලියක් පිළිබඳ මෙනෙහි කළය. එහිදී ඇය දුටු පින්තුරු ගත ද මතක් කර සිටියය. එවිට අල්ලන්ගේ දිනයන් මෙසේ ප්‍රකණ කළහ. “මූලුන් ජන සමුහයකි. මූලුන් අතර දැහැමි ගත්තේකු හෝදැහැමි මිනිසකු හෝමිය ගිය විට මූහුගේ මිනිවල මත මූහු දේවස්ථන ඉදි කළේයේ. එහි එම පින්තුරු නිර්මණය කළේයේ. අල්ලන් අඩියස වචන් නපුරුම ජනයා මූහුහුය.” [පූර්ව සඩක සහිත භාජිසයකි] - [බූහන් භාමුස්ලම් හි වර්තනයේ ඇතා]

විවරණය:

දේවන්වය විශ්වස කරන්නන්ගේ මතඩක් වන උම්මු සලමා තුමිය ඇඟිසිනියකු දේශයේ සිටිය දී ඇය දුටු මත්‍යානම් පල්ලියක් පිළිබඳවන් එහි ඇති ප්‍රතිමා රුප හා අලංකරණයන් පිළිබඳවන් පුදුමයෙන් යුතුව මෙනෙහි කළය. එවිට නඩී (සල්ලේල්ලෙහු අලධිහි වසල්ලම්) තුමණන් මෙම ප්‍රතිමා ඉදි කිරීමට හේතු වූ

සඩක ප්‍රහැදිලි කළහ: එතුමණක් 'සඳහන් කරනු ලෙං ඔවුන් වනහි, ඔවුන් අතර දැඩාම් තහන්තේකු මිය ගිය විට ඔවුන් ඔහුගේ මිනිවල මත දේශීල්පාන ඉදි කර එහි යෘදාවිල නිරත වෙයි. එම රුපය ඔවුන් නිර්මණ කරයි යයි පවසා සිටියහ. සඛලින්ම එසේ සිදු කරන්නාදන්තරිතර අල්ලන් අඩියස මැඩිම අතරින් වඩක් නපුරුම තහන්තා බව ද ප්‍රහැදිලි කළහ. ඊට හේතුව, එසේ සිදු කිරීම උන්තරිතර අල්ලන්ට ආදේශ කිරීම දක්වාගෙන යනු ඇත.

හදිසයේ භරය:

1. මිනිවලවල් මත දේශීල්පාන ඉදි කිරීම හෝ අඩියස සලක් ඉටු කිරීම හෝ දේශීල්පාන තුළ මිය ගිය ඇත්තන් වල දැමීම හෝ නාම කරන ලද්දකි. එය බහුදේවව්‍යයේ කඩතුරු අවහිර කිරීමක් ලෙසිනි.
2. මිනි වලවල් මත දේශීල්පාන ඉදි කිරීම, එහි ප්‍රතිමස්පානය කිරීම යන්දිය යුදෙව් හාකිතුනුවන්ගේ ක්‍රියාත්මක වේ. කවරෙකු එසේ සිදු කළේ ද සඛලින්ම ඔහු ඔවුන්ට අනුකූලව කටයුතු කළ අයකු විය.
3. ප්‍රණ ඇති ද්‍රී ප්‍රතිරුප නිර්මණය කිරීමේ තහනම.
4. කවරෙකු මිනි වලක් මත දේශීල්පානයක් ඉදි කෙත එහි ප්‍රතිමකිරීමණය කළේ ද ඔහු උන්තරිතර අල්ලන්ගේ මැඩිම අතරින් නපුරුතම අය වේ.
5. බහුදේවව්‍යයට මග පදිය හාකි සියලු මත්ග අවහිර කිරීමෙන් ජරියන්නීය ඒකදේවව්‍යයට යන මත්ගය සම්පූර්ණයෙන්ම ආරක්ෂකර ඇත.

-
6. ධර්මීජේයන් සම්බන්ධයෙන් අනිගයෙක්තිය තහනම් කිරීම; මන්ද එය පිරික් හෙවත් දේව ආදේශයට හසුවීමට හේතුවක් වන බේතිනි.

(10887)

(25) - عن جدب رضي الله عنه قال: سمعت النبي صلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قبْلَ أَنْ يَمُوتَ بِخَمْسٍ وَهُوَ يَقُولُ «إِنَّ أَبْرَاً إِلَى اللَّهِ أَنْ يَكُونَ لِي مِنْكُمْ حَلِيلٌ فَإِنَّ اللَّهَ تَعَالَى قَدْ اتَّخَذَنِي حَلِيلًا كَمَا اتَّخَذَ إِبْرَاهِيمَ حَلِيلًا، وَلَوْ كُنْتُ مُتَّخِذًا مِنْ أُمَّتِي حَلِيلًا لَا تَتَّخِذْ أَبَا بَكْرٍ حَلِيلًا! أَلَا وَإِنَّ مَنْ كَانَ قَبْلَكُمْ كَانُوا يَتَّخِذُونَ قُبُورَ أَنْبِيائِهِمْ وَصَاحِبِهِمْ مَسَاجِدَ، أَلَا فَلَا تَتَّخِذُوا الْقُبُورَ مَسَاجِدًا! إِنَّ أَنْهَاكُمْ عَنْ ذَلِكَ». [صحیح] - [رواه مسلم]

(25) - ජ්‍යෙන්ද්‍රුලි (රැලියල්ලේනු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී: නලි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් මරණයට පත්වීමට දින පහකට පෙර කළ ප්‍රකාශයකට මම සවන් දුන්නේමි. එතුමණක් මෙසේ පවසා සිටියහ: "මෙය අතරින් කිසිවෙකු සම්ප මිතුරෝකු වීමෙන් අල්ලන් වෙත මම නිදේසේ වූයෙමි. හේතුව සඛලින්ම උත්තරීතර අල්ලන් ඉඩහීම් (අලයිහිස් සලම්) තුමඩ සම්ප මිතුරෝකු ලෙස තෙත්තන් සේම මත් ද සම්ප මිතුරෝකු බවට ඔහු තෙත් ගෙන ඇත. මත්ගේ සමූහයා අතරින් මා සම්ප මිතුරෝකු තෙත් ගන්නේ නම්, අඩු බක්රී තුමඩ මස්සම්ප මිතුරෝකු ලෙස තෙත්තන්නට නිබුණී. දන්ගන්න. තුම්ලෙ පෙර සිටියවුන් ඔවුන්ගේ නලිවරුන්ගේ හා ඔවුන්ගේ ද්‍රාමියන්ගේ මිනීවලවල් දේවස්ථාන බවට පත් කර ගනිම්න් සිටියෙයේ. දන්ගන්න! තුම්ලෙමිනිවලවල් දේවස්ථාන බට පත් කර තෙනන්න. සඛලින්ම මම තුම්ලෙස්ධින් වළක්වමි. [පූර්ව සඩක සහිත භද්‍යයකි] - [මුමණි මූස්ලිම් එය වත්තාකර ඇත]

විවරණය:

උත්තරීතර අල්ලන් අඩියස නම නිලය පිළිබඳ නලි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණක්දන්වාසිටියහ. ඉඩහීම් (අලෙයිහිස් සලම්) තුමා ලබා ගත් පරිදි සඛලින්ම ආදරයේ උසස්ම නිලය එතුමණන් ලගාකර ගනීමය. එබැන් අල්ලන් හරු

වෙනත් සමීප මිතුරේකු එතුමණන්ට නොවේය. හේතුව සඛලීන්ම එතුමණන්ගේ හදාවන උත්තරීතර අල්ලන්ගේ ආදරයෙන්, ඔහුගේ ගරඹුහුමන් බවින් හැකුහු හඳුනාන්නීමෙන් පරී ප්‍රච්චතිනි. එබවින් අල්ලන් හර වෙනත් කිසිවකුට එය ව්‍යුහ්ත නොවේය. එසේ මිනිසුන් අතරින් කිසිවකු හෝ එතුමණන්ගේ සමීප මිතුරේකු වී නම්, ඔහු අඩු බක්ර් අස්-සිද්දික් තුමා වන්නට තිබුණි. පසු ව යුදේව්වන් හකිනුනුවන් ඔවුන්ගේ නැවුවරුන්ගේ හා දැඩිමියන්ගේ මිනීවලවල් සම්බන්ධයෙන්, අල්ලන් හර දමා ඔවුන් ඒවානමදින හවුල් දෙව්වරුන් බවට පත් කර ගනීමින් ඔවුන්ගේ මිනීවලවල් දේවස්ථන බවටන් නමුදුම් ස්ථන බවටන් පත් කර ගනීමින් ඔවුන් කටයුතු කළක් මෙන් තමන්ට ආදරය කිරීමේ දී අනුමත සීමත ඉක්මවායම් ගනා අවවශ්‍ය කළහ. ඔවුන් සිදු කළ ක්‍රියාවන් මෙන් කටයුතු කිරීම නඩී (සල්ලේල්ලනු අලයිනි වසල්ලම්) තුමණන්ටම සමූහය තහනම් කළහ.

හදීසෙයේ හරය:

1. අඩු බක්ර් අස්-සිද්දික් (රළියල්ලනු අන්හු) තුමණග් මහිමය. සඛලීන්ම එතුමයිනා අතර ගේෂේනම සහඩිවරයා බවටන් අල්ලන්ගේ දිනයන්ගේ අභ්‍යයෙන් පසු පැනක බුරය ද්‍රීමෙන් මිනිසුන් අතර උසස්ම පැනකය බවටන් පත් විය.
2. මිනීවලවල් මත දේවස්ථන ඉදි කිරීම පෙර සමූහයන් අතරත් හෙළුදුකින ලද ක්‍රියාවක් ලෙස ප්‍රච්චතිනි.
3. මිනී වලවල් නමුදුම් කරන ස්ථන බවට පත් කර ගනීම, ඒවා අඩියස හෙස්වන මුහුණුලයිලන් ඉටු කිරීම, ඒවාන් දේවස්ථන ඉදි කිරීම හෙත්කන් ඉදි කිරීම යන්දී හේතු

සඩක නිසනවන් 'පිරක්' නම් දේව ආදේශය තුළට වඩීමෙන් ආරක්ෂණු පිණිස ඒවානහනම් කර ඇත.

4. දැහැමියන් සම්බන්ධයෙන් අනිගයෙක්නි ලෙස කටයුතු කිරීමෙන් ව්‍යුත් සිටිය යුතුය. එසේ අනිගයෙක්නි ලෙස මහිමයට පත් කිරීම දේවන්වයට ආදේශ කිරීම දක්වා ගෙන යනු ඇත.
5. නඩි (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන්ගේ මරණයට රත්තී පහකට පෙර එය අවධරනය කිරීම එතුමණන් අනතුරු ඇත්තා වූ එම කරුණෙහි බරපතලකම පෙන්වයි.

(3347)

(26) - عن أبي الهيأج الأسي قال: قَالَ لِي عَيْيٌ بْنُ أَبِي طَالِبٍ: أَلَا أَبْعَثُكَ عَلَىٰ مَا بَعَثَنِي عَلَيْهِ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ؟ أَنْ لَا تَدْعَ تِمْتَالًا إِلَّا ظَمْسَتَهُ، وَلَا قَبْرًا مُشْرِفًا إِلَّا سَوَيْتَهُ. [صحیح] - [رواه مسلم]

(26) – අඛුල් හයෝයන් අල්-අසදී තුමාවිසින් වත්තාකරන ලදී. අලී ඉඩිනු අලී තැඹිලි මට මෙසේ පවසා සිටියේය: “අල්ලහ්ගේ දිනයන් (සල්ලේලේහු අලයිහි වසල්ලම්) ”මාකවර කරුණක් මත එවිටේ ද ඒ කරුණ මතම මාම්බවන් යේදිය යුතු නොකළේද? යම් පිළිරුවක් වී නම් ඔබ එය විනාන නොකර හෝම් ගෙවුණිය සෙනහනක් වී නම්, එය සමතලා නොකර හෝ අන් හර නොදුමන්න.” [පූර්ව සඩක සහිත හඳිසයකි] - [ඉමති මූස්ලිම් එය වත්තාකර ඇත]

විවරණය:

නඩි (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන් "මනව හෝ අසංවිධින ආන්මයක් ඇති රුපයක්- "ප්‍රතිමවික් වී නම් එය

ଓৱন্দ নেকৰ হোমকানেছিমা অন্দ নেহারিন মেন্দ পথিচানাম চৰায়ন্দ যবীমত প্ৰৱেষ্টি চিৰিয়ৰু।"

চৰেন্দৰ্ম উচ্চত ওদি কৰন লড় চেন্তহনক বী নমি চৰ পেন্তলুবি চমনলুকৰ চৰ মন ওদি কৰ আৰু গেবিনগীল্ল লিনন নেকৰ অন্দ নেহারিন মেন্দ হোস্ত মহপেন্তলুবি লিবা অধিক উচ্চিন্দ নোনবা লিয়নক নাৰমি উচ্চিন্দ চকাসিয ছুনু যঢ়ি দ পথিচা চিৰিয়ৰু।

হাতীচয়ে হৱয়:

1. প্ৰজন্য চিহীন দেৰ রং গন কীৰ্তি মে নহনাম; চৰলীন্দ চৰ দেৱিয়ন্দ আদেৱ নালী মে মৰ্বণক বেৰি।
2. প্ৰলিকুল চহুগন দেয়ক বী নমি চৰ অনিন্দ ওৱন্দ কীৰ্তি মো লেলয হোস্ত কীয বি আনেনক চৰ ওৱন্দ কীৰ্তি মো আগমনুগন কৰন লেৱকি।
3. আজৈন ছুগয়ে চলকুন্ত পেন্দ লখন প্ৰলিৰ পুনি মৰ্বণ চেন্তহন মন লন ওদি কীৰ্তি মো লভী চল দেয়ক মো ওৱন্দ কীৰ্তি মো চলহনক বি (চলে লে লে অলকিন লিচলে মো) তৃমন্তন এন্দ নন্দ ব্ৰিহু।

(5934)

(27) - عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رضيَ اللَّهُ عنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الظَّيْرَةُ شَرِكٌ، الظَّيْرَةُ شَرِكٌ، الظَّيْرَةُ شَرِكٌ، - ثَلَاثَةٌ»، وَمَا مِنَّا إِلَّا، وَلَكِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يُذْهِبُهُ بِالْتَّوْكِلِ.

[صحيح] - [رواہ أبو داود والترمذی وابن ماجہ وأحمد]

(27) - අල්ලන්ගේ දිනයක් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩුම්ල්ලන් ඉඩිනු මස්ගැඳී (රුජාල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: “අසුහවදිය දේවත්වයට ආදේශ කිරීමකි. අසුහවදිය දේවත්වයට ආදේශ කිරීමකි. අසුහවදිය දේවත්වයට ආදේශ කිරීමකි. -තුන්වරක්- ” අප අතරින් එහි නෙවිමුවන කිසිවකු නත්. නමුත් අල්ලන් මත සියල්ල භරකිරීම තුළින් ඔහු එය පහකරනු ඇතු. [පූර්ව සඩක සහිත භාජීසයකි] -]

විවරණය:

අසුහවදිය ගතු නබි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක් අවවිද කළහා. එනම් කුරුල්ලන්, සතුන්, ආබධ සහිත පුද්ගලයින්, අංක, දින හෝවෙනත් ඕනම් දෙයක් ගතු අසන ලද හෝ දකින ඕනම් දෙයක් සම්බන්ධයෙන් සුහා අසුහවදිය බැඳීමය. එතුමණක් අසුහවදිය ගතු සඳහන් කළේ, එය ඉස්ලමුයට පෙර වූ අයුතා යුගයේ ප්‍රසිද්ධියට පත්ව තිබූ තිස්‍ය. එහි මූල්‍යම්හාය වත්තේ ගමනක, වෙළඳුමක හෝවෙනත් ඕනම් දෙයක යෙදෙන විට කුරුල්ලකු මූදාහාරීමයි. එවිට එය දකුණුව පියසිර කරන්නේ නම්, එය ගුහවදී වේ. ඒ අනුව ඔහුට අවශ්‍ය දේ සිදු කරයි. එය වමට පියසිර කරන්නේ නම්, එය අගුහවදී වන අතර ඔහුට අවශ්‍ය දේවලින් ඉවත්ව සිටියි. සඛ්‍යානින්ම එය සිරක් හෙවත් දේවත්වයට ආදේශ කිරීමක් බව එතුමණක්න්වා සිටියන. අසුහවදිය සිරක් වනුයේ සඛ්‍යානින්ම අල්ලන් භර වෙනත් කිසිවකුට යහපත සිල්සිය නොහැකි බවින් හා අල්ලන් භර

වෙනත් කිසිවකු නපුර වළක්වන නොවන බේතිනි. ඔහුට කිසිදු හටුල්කරුවකු නත්.

ඉඩිනු මස්ලෑද් (රජයල්ලෙහු අන්හු) තුමා සඳහන් කළේ, මූස්ලීම්වරයෙකුගේ හද්වනේ යම් අශ්‍රුහව්‍යී හඳුම් ඇති විය හඳු නමුත්, ක්‍රියාත්මක ගත්ත්මන් සමාගම අල්ලන් මත විශ්ව්‍යය තබාමෙන් ඔහු එය වළක්වන යුතු බවයි.

හදීසයේ භාරය:

1. අසුෂ්‍රුහව්‍යය දේව ආදේශයකි. හේතුව සඛ්‍යීන්ම එහි අල්ලන් නොවන දැසුමග හද්වනෙහි බඳීමක් පවතින බේතිනි.
2. වදුගන් කරුණු පුනරුච්චවත්‍යය කිරීමේ වදුගන්කම; ඒවා මතකයේ රැඳී හද්වන් තුළ ප්‍රා පදියම් වේ.
3. අසුෂ්‍රුහව්‍යය උත්තරීතර අල්ලන් මත සියල්ල ප්‍රථිමෙන් පහව යනු ඇති.
4. අල්ලන් මත පමණක් සියල්ල භර කරන මෙන්ද සුවිශ්‍යදේශයන් සමග පමණක් හද්වන බඳී තිබිය යුතු බව ද නියෙන් කිරීම.

(3383)

(28) - عن عمران بن حصين رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «لَيْسَ مِنَّا مَنْ تَطَهَّرَ أَوْ تُطَهَّرَ لَهُ، أَوْ تَكَهَّنَ أَوْ تُكَهَّنَ لَهُ، أَوْ سَحَرَ أَوْ سُحْرَ لَهُ، وَمَنْ عَقَدَ عُقْدَةً، وَمَنْ أَتَى كَاهِنًا فَصَدَّقَهُ بِمَا يَقُولُ فَقَدْ كَفَرَ بِمَا أُنْزِلَ عَلَى مُحَمَّدٍ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ». [حسن] - [رواه البزار]

(28) – අල්ලත්ගේ දිනයක් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ඉම්රන් ඉඩිනු නුසේයින් (රැලියල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී: “අඹුහව්ද කියන්නාහාඅඹුහව්ද පවසන මෙන් විමසාලසේ කියනු ලබන්නාහෝපේන්තිප්පූජ්යාහා පේන්තිප්පය ගතා විමසා එසේ කියනු ලබන්නා හෝ නුතියම් කරන්නාහානුතියම් කරන මෙන් විමසාලසේ නුතියම් කරනු ලබන්නාද ගශ ගසන්නාද අප අතරින් නෙවින්නේය. කටරෙකු පේන්තිප්පූජ්යාකු වෙත පම්ණ ඔහු පවසන දී ස්ථීර කර සිටින්නේ ද සබලින්ම ඔහු මුහම්මද් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමාවෙත පහළ කරන ලබූ දැඟතික්ෂේප කළේය.” [හසන් ගණයට අයන් භාජිසයකි] - [ඉමම් බස්සන් එය වත්තාකර ඇත]

විවරණය:

නබ් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක් තම සමූහයා අතර ඇතම් කියවින්හි තිරන වන අයට “ඔහු අප අතරින් නෙවින්නේය” යනුවෙන් ප්‍රකණ කර එතුමණක් අනතුරු ඇගැවුහ.

පළමු වත්තා “අඹුහව්ද කියන්නාහාඅඹුහව්ද පවසන මෙන් විමසා එසේ කියනු ලබන්නා” එහි මූලික කරුණ වනුයේ, ගමනක්, වෙළදමක් හෝවෙනත් කියවික් ආරම්භ කරන විට කුරුල්ලෙකු නිදහස් කර, එය දකුණට පියසර කරන්නේ නම්, එය ගුහව්ද වන අතර ඔහුට අවශ්‍ය දේ සඳහාමුහු ඉදිරියට යයි. එය වමට පියසර කරන්නේ නම්, එය අඹුහව්ද වන අතර ඔහුට අවශ්‍ය දැයින් ඔහු ඉවත් වේ. මෙය ස්වයං ලෙස සිදු කිරීමට හෝ

இனி வெனுவேந் சிட்டி கிரிமட யமேகுடி பலிரிமட ஹோங்குமத நதி. குரைல்ன், சதுந், ஆவடி சுபித பூட்டுக்கூடின், அங்கு, தீந ஹோங் ஆசேந ஹோங் பேநேந வெநந் ஓநாஷி டெய்க் லீஸ் லட்டிம் ஜூ/அஞ்சுவத்தீ அட்டுச்சீ நூலுட ஆஞ்சுலந் வீ.

டெவந்நா "பேஷ்டித்துவத்தீயா ஹா பேஷ்டித்தீய ஏது விமசு லீஸ் கியனு லெந்நா" யமேக் நாற்கா ஹா வெநந் டெ யேதீந்கந நெந்தபேநேந டெ ஏது வதீ கரந்நே டி, லீஸ்ந் நதிநமி சூபாக்கித்துடையேகு வதி அட்டுசுமத டாநுமக் அநி லு புவசந கேநேகு வெந ஗ேஜ் அட்டுசுமத டாநும நிலெந லு புவசமின் இனி கியந டெ விர்வஷ கரகி டி இனி முஹமிமட் (சல்லேல்லூ அலைத்தி வசல்லமி) நுமணந்து ஹெலிடர்வி கரந லடி டி புதிக்கேஷ்ப குட அயேகி.

துந்வந்நா "ஹுநியமி கரந்நஸ்ஸுநியமி கரந மேந் விமசு லீஸ் ஹுநியமி கரநு லெந்நா லிநமி கிசிவகுடி சேந சல்லீமட ஹோங்சிவக் கிரிமட ஹோங்வயாலி ஹுநியமி சிட்டி கரந்நாஹோங் இனி வெனுவேந் ஹுநியமி சிட்டி கிரிம சுத்தாவெநந் கேநேகுடி புவரந்நா. லீஸ்ந் நதுஹோங்நூலக ஏலி கிதிபயக் குடுகை நகநமி கரந லடி ஆர்க்கீத்தி லெந புக்கா கியவுமின் ஶீமத பிழி ஹுநியமி கரந்நா.

ஹடிசயே ஹரய:

1. அல்லேஷ் கேரேஹி சியல்லே ஹார் கிரிமே ஹஸ்லேஷ்டேஞ் பேர நியமய ஹாநிந்டுவி விர்வஷ கிரிமே அநிவத்தீயஹவிய. ஜூஹ அஞ்சு லட்டிம், ஹுநியம, மந்நு குரகுமி யநாக்கேயீ ஹஸ்வா அட்டு அயரெந் லீவந்நக் கர டெந மேந் ஹூல்லையிமே நகநமி.
2. குத்த டாநும ஆநாடி வதீ கிரிம லீக டெவி விர்வஷய அஹிமி கரந ஹா டெவிவதீயே கரந்நகி.

3. ජේසත්මෙවිදීන් සහතික කිරීමේ හැකුවුන් වෙත යුතුම් තහනම් ය. එහි දී සය්නර බලීම, ජේන බලීම, ගුහ රණී බලීම යනුදිය ඇතුළත් වන අතර, එය සියදුනුම සඳහා නරඹුව ද එලෙසිමය.

(5981)

(29) - عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لَا عَدُوٌّ، وَلَا طِيرَةٌ، وَيُعِجِّبُنِي الْفَأْلُ» قَالَ قَيْلَ: وَمَا الْفَأْلُ؟ قَالَ: «الْكَلِمَةُ الطَّيِّبَةُ». [صحیح] - [متفق عليه]

(29) – නබී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අනස් ඉඩිනු මණික් (රැලියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී: “අාසිද්ධය හෝ අගුහවූය නත්. නමුත් සුහාවූය මස්තුටු කරවයි. සුහාවූය කුමක්දසී ඔවුනු වීමසුවෙක්. ‘දහම් වචනය’ යයි එතුමණණස්ථුවූහා.” [පූර්ව සඩක සහිත භාෂ්යකි] - [බූහන භාමුස්ලිම් හි වත්තන්හි ඇතා]

විවරණය:

අල්ලහීගේ නියමයෙන් තෙර ව ලෙඩ රෙන් තමන්ගෙන් තවත් කෙනෙකුට වළුදෙනු ඇතැයි අයුදාන ජනයටිග්ච්ච කරමින් සිටි ආසිද්ධ ක්‍රියවලිය ව්‍යුහ මතයක් බව නබී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණණස්ථුවාසිටියහ. එමෙන්ම අගුහවූය ද ව්‍යුහ මතයකි. එනම්: කුරුල්ලන්, සතුන්, ආබධ සහිත ප්‍රදේශලයින්, අංක, දින හෝවෙනත් ඕනෑම ඇශේන හෝදානායමක දෙයකින් දකින අගුහවූයයි. අසුහාවූය ගත් සඳහන් කර ඇත්තේ, එය ඉස්ලමයට පෙර වූ අයුදාන යුගයේ ප්‍රසිද්ධියට පත්ව තිබූ නිසාය. එහි මූලර්මිහාය ගමනක, වෙළඳමක හෝවෙනත් ඕනෑම දෙයක යෙදෙන විට කුරුල්ලකු මූදාහරු, එය දකුණුට පියස්ර කරන්නේ නම්, එය ගුහවූ වේ. ඒ අතුව ඔහුට අවශ්‍ය

දේ සිදු කරයි. එය වමට පියසර කරන්නේ නම්, එය අශ්‍රාහවදී වන අතර ඔහුට අවශ්‍ය දේවලින් ඉවත් ව සිටියි. සූහවදීය ගණ තමන් සතුවූ වන බව නබා (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් දැන්වසිටියහු. එනම්: දහම් වචනයෙන් ලබන සතුව හා ප්‍රීතිය හේතුවෙන් මිනිසඩ හට ගන්නාදයු. එය තම පරමධිපති කෙරෙහි යහපතන් සිතුව්ලි ඇති කරනු ඇත.

හදීසයේ භාරය:

1. උත්තරීතර අල්ලන් මත සියල්ල භත කිරීම. යහපත අල්ලන් හර වෙනත් කිසිවෙක් ගෙන එන්නේ නත්. එමෙන්ම අයහපත අල්ලන් හර වෙනත් කිසිවෙක් වළක්වන්නේ ද නත්.
2. අසූහවදීයෙන් වළකී සිටිම, එනම් යමක් ගණ අසූහවදී ලෙස සිත්තාම ක්‍රියත්වන් වළකී සිටිම.
3. සූහවදීය, තහනම් කරන ලද අසූහවදීය මෙන් නෙත්වී. එය උත්තරීතර අල්ලන් ගණ යහපතන් සිතුව්ලි ඇති කරන්නකි.
4. සම් දෙයක්ම සිදු වන්නේ සර්ව බලධාරී අල්ලන්ගේ නියමය අනුව පමණි. ඔහුට කිසිදු හවුල්කරුවකු නත්.

(3422)

(30) - عَنْ زَيْدِ بْنِ حَالِدِ الْجَهْفِيِّ رضي الله عنه أَنَّهُ قَالَ: صَلَّى لَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ صَلَاةَ الصُّبْحِ بِالْحَدِيْبِيَّةِ عَلَى إِثْرِ سَمَاءٍ كَانَتْ مِنَ الْلَّيْلَةِ، فَلَمَّا انْصَرَفَ أَقْبَلَ عَلَى النَّاسِ، فَقَالَ: «هَلْ تَذْرُونَ مَاذَا قَالَ رَبُّكُمْ؟» قَالُوا: اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «أَصْبَحَ مِنْ عِبَادِي مُؤْمِنٌ بِي وَكَافِرٌ، فَأَمَا مَنْ قَالَ: مُطِرْنَا بِفَضْلِ اللَّهِ وَرَحْمَتِهِ، فَذَلِكَ مُؤْمِنٌ بِي وَكَافِرٌ بِالْكَوْكِبِ، وَأَمَا مَنْ قَالَ: بِنَوْءِ كَذَا وَكَذَا، فَذَلِكَ كَافِرٌ بِي وَمُؤْمِنٌ بِالْكَوْكِبِ». [صحيح] - [متفق عليه]

(30) – සෙයිද් ඉඩිනු කහිද් අල්-ඡ්‍රහන් (රළියල්ලෙහු අන්හු) තුමා විසින් වත්තා කරන ලදී. අල්ලන්ගේ දිනයන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) නුදේයිලියානි රත්නියේ ඇද හැඳුණු වර්ෂතවන් පසු සුබිනු සලකය මෙහෙය වූහ. එතුමතන් එය අවසන් කරගත් පසු ජනතැබ දෙසට හඳු: “මෙබේ පරමධිපතියන්නේ ප්‍රච්ඡු දේ ඔබ දන්නවාද?” යයි විමසුහ. ඔවුනු: 'මහාවින් දන්නො අල්ලන් සහ ඔහුගේ දිනයාය" යයි ඔවුනු පිළිතුරු දුන්නො. එතුමතන් “මතග් ගත්තන් අතරින් මෘශිග්වීස් කරන ඇය සහ මා ප්‍රතික්ෂේප කරන ඇය උදිය වරුව ලබුවෙන්.” එහෙයින් කවරෙකු “මුත්‍රිනා බිංඡ්ලිල්ලනි වරහ්මතිහි” (අල්ලන්ගේ හාන්යයෙන් හා ඔහුගේ ආගිර්වඛයෙන් අපට වසි ලබුණි) යයි පවසන්නේද ඔහු ය මෘශිග්වීස් කර, ගුහ තත්ත්වයින්ක්ෂේප කළ තනත්තාකවරෙකු 'මේ මේ තත්ත්වය තෙශ්‍රාවෙන් අපට වසි ලබුණි' යයි පවසාසිටියේද, ඔහු ය මාප්‍රතික්ෂේප කෙත ගුහ තත්ත්වයිලිබඳ මිල්සඩ් විශ්වීස් කළ තනත්තා" [පුරුව සඩක සහිත භද්‍යයකි] - [බූහන් හාමූස්ලිම් හි වත්තනවී ඇතා]

විවරණය:

නබ් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමතන්හුදේයිලියානි සුබිනු සලකය මෙහෙය වූහ. එය මක්කඩිට සම්පයෙන් පිහිටි ගමකි. එය එම රත්නියේ වස්ස පහළ වූ පසු ප්‍රතිස්ථාපනි.

එතුමණක්සලේ පවසාතම සිලකය අවසන් කර ගත් කළේහි මිනිසුන් දෙසට හඳු ඔවුන්ගෙන් මෙසේ විමසුහ: "සර්වබලධත් ඔබ සමගේ පරමධීපති කුමක් පවසසිටියේ දැඩි ඔබලදුන්නෙහු ද?" ඔවුහු එතුමණක්ට පිළිතුරු වශයෙන් 'අල්ලන් හා ඔහුගේ දිනයන් මත්වින් දන්නේ' යයි ප්‍රච්ඡාහ. එවිට 'වර්ෂව පහළ වන අවස්ථාවේ, උත්තරීතර අල්ලන්ට විශ්වස කළ පිරිසක් ලෙස ද උත්තරීතර අල්ලන්ට ප්‍රතික්ෂේප කළ පිරිසක් ලෙස ද ජනයා කෙටස් දෙකකට බෙදී යති' යයි උත්තරීතර අල්ලන් පහදිලි කරන බව එතුමණක්දන්වසිටියහ. ඒ අනුව කවරෝකු "මුතිර්නා බිංල්ලිල්ලනී වරහ්මතිනි" (අල්ලන්ගේ හාන්යයෙන් හා ඔහුගේ ආයිර්වදයෙන් අපට වසි ලබුණි" යයි පවසාවර්ෂව උත්තරීතර අල්ලන් වෙන ආරෝග්‍යය කළේ ද, ඔහුය විශ්වය මවාපැන්‍ය කරන අල්ලන් ව විශ්වස කළ තත්ත්වා එමෙන්ම ග්‍රහ තත්ත්ව පිළිබඳ තිබූ මිථ්‍යවිශ්වය ප්‍රතික්ෂේප කළ තත්ත්වාකවරෝකු 'මේ මේ තත්ත්ව තත්ත්ව අපට වසි ලබුණි' යයි පවසාසිටියේ ද, ඔහු ය අල්ලන්ට ප්‍රතික්ෂේප කෙට ග්‍රහ තත්ත්ව පිළිබඳ මිථ්‍යවිශ්වස කළ තත්ත්වා එය වර්ෂව ග්‍රහ තත්ත්වන ආරෝග්‍යය කරමින් අල්ලන්ට කෙරෙන සුළු ප්‍රතික්ෂේපයකි. අල්ලන් එය ආගමනුකුල නෙශ්‍යාවක් ලෙස නෙශ්‍යාපෙර නියම කළ නෙශ්‍යාවක් ලෙස නෙශ්‍යා කළේ නත්‍ය. කවරෝකු වර්ෂව පහළ වීම හා මහපෙනුලෙන් සිදුවන වෙනත් සිදුවීම්, ග්‍රහතත්ත්වන් උදාවීමේ හා අස්ථිනගන වීමේ දී අතිවන වලනය නිස්තරන් බවත්, සඟ්‍ය ලෙස ක්‍රියන්මක කළේ එය බවත් විශ්වස කරමින් කරුණ ඒ වෙන ආරෝග්‍යය කළේ ද ඔහු මහත් සේ දේවත්වය ප්‍රතික්ෂේප කළ අයෙකි.

හඳිසයේ භරය:

1. වර්ෂව අද හාල්ණු පසු "මුත්‍රීනකිඛල්ලීල්ලෙනි වරහ්මතිහි" යනුවෙන් ප්‍රච්ඡීම සිතුපු දෙයකය.
2. වර්ෂව පහළ වීම හෝටවනන් යම් දෙයක් මඟ්‍යෙමෙන් හෝ ඩිජිතල් කිරීමෙන් එය ගුහ තරකාවෙන ආරෝහ්ණය කළේ ද ඔහු මහන් සේ ප්‍රතික්ෂේප කළ අයකි. සුඩාන්ත්‍රිත ඔහු එය හේතුවක් බව පටිස්සාරෝහ්ණය කළේ ද ඔහු සුල් සේ ප්‍රතික්ෂේප කළ අයකු වේ. මන්ද එය ආගමික හෝහානික හේතුවක් නොවන බවිනි.
3. සුඩාන්ත්‍රිත ආයිර්වද්‍ය ප්‍රතික්ෂේප කළහෙත් එය ප්‍රතික්ෂේපයට හේතුවකි, ස්තූති කළහෙත් එය ගුද්ධබිට හේතුවකි.
4. කැලය අදහස් කළන්, "මේ කැලය හේතුවෙන් අපට වර්ෂව ලබුණි" යැයි ප්‍රච්ඡීමෙන් වළුකී සිටිය යුතුය. එය දේව ආදේශයට මග සලසන බවින් එසේ නියම කරන ලදී.
5. ආයිර්වද් ගෙන ඒමේදීන් විපත්තිවලින් මේදීමේදීන් හදවන සර්වබලධීන් අල්ලන් සමග සම්බන්ධ කළ යුතුය.

(65010)

(31) - عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ الْجَهْنَيِّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَقْبَلَ إِلَيْهِ رَهْطٌ، فَبَأْيَعَ تِسْعَةً وَأَمْسَكَ عَنْ وَاحِدٍ، فَقَالُوا: يَا رَسُولَ اللَّهِ، بَأْيَعْتَ تِسْعَةً وَتَرَكْتَ هَذَا؟ قَالَ: إِنَّ عَلَيْهِ تَعِيمَةً، فَادْخُلْ يَدَهُ فَقَطَّعَهَا، فَبَأْيَعَهُ، وَقَالَ: «مَنْ عَلَقَ تَمِيمَةً فَقَدْ أَشْرَكَ». [حسن] - [أحمد]

(31) – උක්බන් ඉඩිනු ආමිර් අල්-ඡ්‍රහන් (රළියල්ලෙනු අන්හු) තුමා විසින් වත්තාකරන ලදී: සඛල්චින්ම අල්ලන්ගේ දූතයක්න් වෙත පිරිසක් පම්ණියේය. එතුමානව දෙනෙකුටම ප්‍රතිඵාදුනුන් අතර එක් අයකුගෙන් වළකී සිටියේය. එවිට ඔවුනු: අහෝඅල්ලන්ගේ දූතයක්නි! නව දෙනෙකුටම ඔබ දිවුරුම් දී මෙහුව අන්හැරියේ අයිදියි විමසුහ. එතුමණක් "ඔහු මත සුරයක් විය" යොම් ප්‍රතිඵාදුනුහ. පසුව ඔහුගේ අත දමාථය කඩාදුම්වෙය. පසුව ඔහුට දිවුරුම් දී මෙසේ ප්‍රතිඵාදුනු: "කවරෙකු සුර එල්ලන්නේ ද සඛල්චින්ම ඔහු අල්ලන්ට ආදේශ කළේය." [හසන් ගණයට අයන් භාෂ්‍යයකි] - [අහ්මද් එය වත්තාකර ඇතා]

විවරණය:

පිරිසක් නඩි (සල්ලේලෙනු අලයිහි වසල්ලේලම්) තුමණක් වෙත පම්ණියේය. එම සංඛ්‍යා දස දෙනෙකු පමණ විය. ඔවුන් අතරන් නව දෙනෙකුගෙන් ඉස්ලෙය හා එය පිළිපදීම සම්බන්ධව ප්‍රතිඵාගන් අතර දස වත්තානුගන් ප්‍රතිඵාගන්නේ නත්. එ ගනා හේතුව විමසා සිටි කළේහි සල්ලේලෙනු අලයිහි වසල්ලම් තුමණක්මෙසේ ප්‍රතිඵාදුනු. සඛල්චින්ම ඔහු මත සුරයක් විය. එය ඇස්වහ සහ උවදුරුවිලින් වළකීම සඳහාසබල වලින් හා වෙනත් දැකීන් අමුණන ලද හාඑල්ලන ලද්දක් විය. පසුව එම මිනිසාසුරය ඇති සේවකයට අත දමාථය කඩාදුමාඉන් නිදහස් විය. පසුව නඩි (සල්ලේලෙනු අලයිහි වසල්ලම්) එම අවස්ථාවේ ඔහු සමග ප්‍රතිඵාධි ගිවිස ගත්හ. තවදුරටත් එතුමණක්සුර ගනා

අවව්ද කරමින් භාජ්‍යී නීතිය ප්‍රභාෂීලි කරමින් මෙසේ ප්‍රච්චුහ. "කටරෙකු සුර එල්ලන්නේ ද, සඛ්‍යීන්ම ඔහු අල්ලන්ට ආදේශ කළේය."

හදීසයේ නරය:

1. අල්ලන් භර වෙනත් කෙනෙකු මත යොපන කටරෙකු වුව ද, අල්ලන් ඔහු සමග කටයුතු කරනුයේ ඔහුගේ අපෝක්ෂ්වාට විරැද්ධ ව ය.
2. සුර ප්‍රභාෂීම ඇසේවහ සහ භනිය වළක්වයෙන්මට හේතුවක් බව විශ්වාස කිරීම සුල් පරිමණයේ සිර්ක් හෙවත් දේව ආදේශයකි. සඛ්‍යීන්ම එමගින් ප්‍රයෝග්‍යනය ලබනු ඇතැයි යමෙකු විශ්වාස කිරීම මහත් සිර්ක් - ආදේශයක් වේ.

(6762)

(32) – عن عبد الله بن مسعود رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «إِنَّ الرُّقَّ وَالثَّمَائِمَ وَالْتَّوَلَةَ شِرْكٌ». [صحیح] - [رواه أبو داود وابن ماجه وأحمد]

(32) – අල්ලන්ගේ දූනයනුන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දූන් බව පවසමින් අඩුදූල්ලන් ඉඩිනු මස්ලගද් (රූපයල්ලනු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. "සඛ්‍යීන්ම මත්තිරීම්, සුරය එල්ලීම් හාවයි ගුරුකම් සිර්ක් හෙවත් දේව ආදේශයකි." [පූර්ව සංඝ සහිත හදීසයකි] - []

විවරණය:

ශිර්ක් හෙවත් දේවත්වයට ආදේශ තබාමේ ඇතැම් කරනු සම්බන්ධයෙන් තබා (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රභාෂීලි කර සිටියි. ඒවානරින්:

පළමුවන්න: මත්තීම: දේවත්වයට ආදේශ කිරීම මත පදනම් ව අයෙන ජනයසුවය පත්‍රප කරමින් සිටි ඇතම් ප්‍රකාශය.

දෙවත්න: පබල හාං හාසමන දැඩින් යුක්ත සුරය එල්ලීම: ඇස්වහ දුරු කිරීම සඳහාදරුවන් හාසනුව්ට ඒවාපළන්දවනු ලැබේ.

තුන්වත්න: වගී ගුරුකම්: සම්යෝග බිරිද යන දෙදෙනාඡනර එකකු අනෙකත ආදරය කිරීම සඳහාසිදු කරනු ලබන්නකි.

මෙම කරණු සිරක් හොටන් අල්ලන්ට ආදේශ තබන කරණු අතුරිනි. මක්නිසඳ යන් එය යමක් හේතුවක් කර ගනීමකි. එය සක්ෂි මගින් ඔප්පු කරන ලද ආගමික හේතු සංකායක් හෝ අත්දකීමෙන් ඔප්පු කරන ලද හෙතික හේතු සංකායක් නොවන බවිනි. අල් කුර්ජානය කියවීම වත්නි ආගමික හේතු සංකාය හෝ අත් දකීම් තුළින් සහතික වූ ප්‍රතිකර කුම මෙන් හෙතික හේතු සංකාය වනසී, සඛලින්ම ඒවාහේතු සංකාය වන අතර සඛලින්ම යහපත හානිය අල්ලන්ගේ අනෙහි පවතින බවට වූ විශ්වසිය සමග අනුමත කරණකි.

හදීසයේ භරය:

1. ඒකදේවව්‍යය සහ විශ්වසිය බිඳ දමන දැඩින් ඒව්‍යාරක්ෂා කිරීම.
2. දෙවියන්ට ආදේශ තබන ආකරණයේ මත්තීම්, සුර එල්ලීම හා වගී ගුරුකම් යෙදුගන්නීමේ තහනම.
3. මෙම කරණු තුන සම්බන්ධයෙන් ප්‍රදේශලයෙක් එය හේතු සංකාය වනු ඇතැයි විශ්වස කිරීම කුඩාශිරක් (සුල පරිමණයේ දේවත්වයට ආදේශ කිරීමක්) වේ. මක්නිසඳයන් හේතු සංකායක් නත්නි දෙයකට හේතු සංකායක් නියම කරන බවිනි. එසේම එහි පවත්මෙන්

යහපත ගෙන දෙනු ඇත, හතිය ව්‍යුත්වනු ඇතැයි විශ්වස කළේ නම්, එය මහාජිරක් (මහාජිරමණයේ දේවත්වයට ආදේශ කිරීමක්) වේ.

4. තහනම් කරන ලද හැඳ්වත්වයට ආදේශ තබනු ලබන හේතු සඩකවලින් ප්‍රවේෂම වීම.
5. මතුරන ක්‍රියාත්මක තහනම. සඛ්‍යාලීන්ම එය ආගමනුගත කරන ලද්දක් ව්‍යවක් මිස, එසේ නතාහෙක් එය දේවත්වයට ආදේශ කිරීමක් වන්නේය.
6. අල්ලන් පිළිබඳව පමණක් හඳවත් තුළ බඳීම් ඇති කර ගත යුතුය. ඔහුගෙන් පමණක් යහපත හැස්ථිය බලපත බවත් ඔහුට කිසිදු හටුල්කරුවකු නති බවත් විශ්වස කළ යුතුය. අල්ලන්ගෙන් තෙත්ව යහපත ගෙන ඒමට හෝ අල්ලන්ගෙන් තෙත්ව හතිය ව්‍යුත්වන්නට හෝත්තහක.
7. අනුමත ලත් මත්‍යීමක කෙන්දේසි තුනක් ඇතුළත් වෙයි. 1- සඛ්‍යාලීන්ම එය සඩකයක් පමණක් වන අතර අල්ලන්ගේ අනුමතියෙන් තෙත්ව සෙන සලසෙන්නේ නති බව විශ්වස කිරීම. 2- එය අල්කුර්ආනය, අල්ලන්ගේ නම, ඔහුගේ ගුණාග, නඩා තුමණන්ගේ ප්‍රතිකර, ආගමනුගත කරන ලද ප්‍රතිකර ක්‍රම යනුදියෙන් විය යුතුය. 3- වශ්වාස හැස්ථිකින් විය යුතුය. එහි නෙත්ත්රෙන ජප කිරීම් හෝත්තු නෙඩිය යුතුය.

(5273)

(33) - عن بعض أزواج النبي صلى الله عليه وسلم عن النبي صلى الله عليه وسلم قال: «مَنْ أَتَى عَرَافًا فَسَأَلَهُ عَنْ شَيْءٍ لَمْ تُقْبَلْ لَهُ صَلَاةً أَرْبَعِينَ لَيْلَةً». [صحيف] - [رواه مسلم]

(33) - නඩි (සල්ලල්හු අලයිහි වසල්ලම්) තුමණන් කළ ප්‍රකාශයක් පිළිබඳව එතුමණන්ගේ බිරියක් විසින් මෙසේ වත්තා කරන ලදී: "කටවරෙකු සංස්කර කරයෙකු වෙත පම්පිණ ඔහුගෙන් යමක් විමස්සිවින්නේ ද ඔහුට දින හතැලිහක සලකය පිළිගනු නොරැබන්නේමය." [පූර්ව සඩක සහිත හදිසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තකර ඇතා]

විවරණය:

සංස්කර කරුවන් වෙත යම් නඩි (සල්ලල්හු අලයිහි වසල්ලම්) තුමණන් අවවැශ කළහ. මෙය බුනියම් කරයා ජෝශනිගැවේදියා ජේන බලන්නා වත්නි ගුෂ්ත දතුම ගත වැශ කරමින් එවන් විවිධ බුනියම් කුම හඩිනකරන්නන් හට යෝදුනු පෙශු නමයකි.- ගුෂ්ත කරුණු පිළිබඳ යමක් ඔහුගෙන් විමස් වහම්, දින හතැලිහක් තමන් ඉට කළ සලකයේ මහිමය ඒ හේතුවෙන් අල්ලන් තහනම් කරනු ඇත. ඒ අතරම එම ප්‍රයට හකරපතල වරදට දඩුවමක්ද ඔහුට හිමිවනු ඇත.

හදිසයේ නරය:

1. මන්තු ගුරුකම් කිරීම, සංස්කර කරුවන් වෙත යම් හාගුජ්ත දැඩිලිබඳ ඔවුන්ගෙන් විමස්සිවිමේ තහනම.
2. සිදු කළ ප්‍රස්තුතියවින් සඳහා දැඩිවමක් ලෙස, අවනත වීමෙන් හිමිවන කුසල්, මිනිස්සහිම් කර ගතු ඇත.
3. හඳහන් හැඳුග්න බැඳීම, සංස්කර සහ ජේන කියවීම - බුදෙක් දත්තගත්මේ අරමුණන් පමණක් වුව ද - මෙම

හදීසියට ඇතුළත් වේ. මක්නිසභයන් මේ සියල්ල ඉන්දුප්රය සහ ගුජ්න දැනුම දනා ගනීමට හකි බව හගවන කරුණු බවිනි.

4. සස්තර බලන්නන් වෙත යම්මි ප්‍රතිච්ඡය මෙය නම්, සස්තර කියන්නත්ගේ ප්‍රතිච්ඡය කෙසේ වනු ඇත් ද?
5. දින හතළියක සලකය කප්පූ වන අතර තම්බ ඉව කිරීමේ අවශ්‍යතාවයක් නතු. නමුන් එහි ප්‍රතිච්ඡය කුසල් අහිමි වී යයි.

(5986)

(34) - عن أبْنِ عُمَرَ رضِيَ اللَّهُ عَنْهُمَا أَنَّهُ سَمِعَ رَجُلًا يَقُولُ: لَا وَالْكَعْبَةِ، فَقَالَ أبْنُ عُمَرَ: لَا يُخْلِفُ بِغَيْرِ اللَّهِ، فَإِنِّي سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: (مَنْ حَلَفَ بِغَيْرِ اللَّهِ فَقَدْ كَفَرَ أَوْ أَشْرَكَ). [صحیح] - [رواه أبو داود والترمذی وأحمد]

(34) – ඉඩිනු උමර් (රළියල්ලනු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. සඛලින්ම හෙතෙම: "නතු, කංබඩ මත දිවුරමින්" යයි දිවුරා සිටි මිනිසේකුට සවන් දුන්නේය. එවිට ඉඩිනු උමර් තුමා "අල්ලන් නෙවින දැමත දිවුරානෙසිටින්න. සඛලින්ම අල්ලන්ගේ දිනයන් කළ ප්‍රකණයකට මම සවන් දී ඇත්තෙමි. එතුමණක් මෙසේ ප්‍රච්ඡාහ. "කවරෙකු අල්ලන් නෙවින දැමත දිවුරාසිටියේ ද, සඛලින්ම ඔහු අල්ලන්ට ප්‍රතික්ෂේප කළේය. එසේ නතුහෙත් දෙවියන්ට ආදේශ තබුවේය." [පූර්ව සංඝ සහිත හදීසියකි] - []

විවරණය:

කවරෙකු අල්ලන් හර වෙනත් දෙයක් මත හැඳුනුගේ නම හා ගුණාග හර වෙනත් දැමත දිවුරාසිටියේ ද සඛලින්ම ඔහු අල්ලන්ට ප්‍රතික්ෂේප කළේය. එසේ නතුහෙත් ඔහුට ආදේශ

නඩුවේය. හේතුව එසේ දිවුරසිටීම දිවුරනු ලබන දැහරුවුහුමන් කිරීමට ලක්වන බවිනි. සඛල්න්ම එය අල්ලන් වෙනුවෙන් පමණක් විය යුතුය. එබවින් අල්ලන් මත, ඔහුගේ ගුද්ධ වූ නම් හායුණාග මත පමණක් දිවුරසිටිය යුතුය. මෙලෙස දිවුරසිටීම "අජ්-ශිර්කුල් අස්ගර්" හෙවත් කුඩාපරිමණයේ ආදේශ කිරීම ලෙස සලකේ. නමුත් දිවුරා සිටින්නා දිවුරන දැන්තරිතර අල්ලන්ට ගරුවුහුමන් කිරීමක් ලෙස හෙත්ත්ත් වච්‍යාධික ලෙස මහිමයට පත් කළේ නම්, එවිට එය මහාශිර්ක් ගණයට ඇයන් වනු ඇත.

හදීසයේ තරය:

1. සඛල්න්ම දිවුරුවුහුමන් කිරීම උන්තරිතර ගුද්ධ වූ අල්ලන්ට පමණක් සතු අයිතියකි. එබවින් අල්ලන්, ඔහුගේ නම් හායුණාග මත හරු වෙනත් කිසිවක් මත දිවුරා නෙකිවිය යුතු ය.
2. යහපත විධ්‍යය කර ඇයහපතින් ව්‍යුක්තීම සඳහා සහභාරු උනන්දු වූහ. විශේෂයෙන් පිළිකුල් සහගත යමක් දේව ආදේශය හාදේව ප්‍රතික්ෂේපය හක්දී ප්‍රතිතුණු විටෙක ඒ කෙරෙහි ව්‍යු සලකිල්ලක් දක්වූහ.

(3359)

(35) - عَنْ بُرَيْدَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ حَلَفَ بِالْأَمَانَةِ فَلَيْسَ مِنَّا». [صحیح] - [رواه أبو داود وأحمد]

(35) - අල්ලේන්ගේ දිනයක්න් (සල්ලලේනු අලදිහි වසල්ලම්) ප්‍රකණ කළ බව බුරෙරදිදා(රූපියල්ලේනු අන්තු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: “කවරෙකු අමකා(වත්පිළිවෙන්) මත දිවුරා සිටියේ ද ඔහු අප අතරින් කෙනෙකු නෙතුවේ.” [පූර්ව සඩක සහිත හදීසියකි] - []

විවරණය:

වගකීමට අවංක වන බව දිවුරාසිටිම සම්බන්ධයෙන් නැඩී (සල්ලලේනු අලදිහි වසල්ලම්) තුමණ්න් වළක්වූ අතර, කවරෙකු එලෙස කටයුතු කළේ ද ඔහු අපේන් කෙනෙකු නෙවින බව ද පවසාප් ගනා අවවිදු කළහ.

හදීසයේ භරය:

1. උත්තරීතර අල්ලේන් නෙවින දෙයක් මත දිවුරාසිටිම තහනමිය. ඒ අතරින් යම් වන්දනාමනයක් මත දිවුරීම ද එකකි. සඛ්‍යාවින්ම එය යම් ආකර්ෂක කුඩානුයේ ජිර්ක් වර්ගයක් වනු ඇත.
2. අමකා(වත්පිළිවෙන්) යනු කීකරුකම, නමස්කරය, තහන්පතු, මිලමුදල් සහ රක්ෂණය යන කරුණු ර්ට ඇතුළත් වේ.
3. උත්තරීතර අල්ලේන් මත හෝඹුගේ නම් අතරින් එක් නමයක් මත හෝඹුගේ ගුණාග අතරින් එක් ගුණාගයක් මත හෝඩුවුරාසිටිමෙන් භර වෙනත් දිවුරුමක් වලංගු වන්නේ නත්.

4. කුමාරි තුමාමෙසේ පවසයි: "අල්ලන් ඔහු මත හෝ ඔහුගේ ගුණාග මත දිවුරසිටීමට නියෙන් කර ඇත. ඔහු නියෙන් කළ වත්පිළිවෙන් ඔහුගේ ගුණාග නෙවින බ්ලින් එලෙස දිවුරසිටීම පිළිකුල් වේ. සඛ්‍යින්ම ඔහු නියෙන් කළ වත්පිළිවෙන් ඔහුගේ එක් නියෙන්යක් පමණි. ඒවාහු අනිවත්ය කළ කරුණු අතරින් එකකි. ඒ අනුව ඒ අතර හා සර්වබලධීන් අල්ලන්ගේ නම භාගුණාග අතර සමනත්වයක් විය හඳු බ්ලින් ඒ ආකර්යට දිවුරසිටීම තහනම් කරන ලදී.

(8964)

(36) - عَنْ أَبِي مُوسَى الْأَشْعَرِيِّ رضي الله عنه قَالَ: أَتَيْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي رَهْطٍ مِنَ الْأَشْعَرِيِّينَ أَسْتَحْمِلُهُ، فَقَالَ: «وَاللَّهِ لَا أَحْمِلُكُمْ، مَا عِنْدِي مَا أَحْمِلُكُمْ» ثُمَّ لَيْثَةً مَا شَاءَ اللَّهُ فَأُتْبِعَ يَوْمَ الْيَقْظَةِ ذَوِيَّهُ، فَلَمَّا انْطَلَقْنَا قَالَ بَعْضُنَا لِبَعْضٍ: لَا يُبَارِكُ اللَّهُ لَنَا، أَتَيْنَا رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَسْتَحْمِلُهُ فَحَلَفَ أَنْ لَا يَحْمِلَنَا فَحَمَلَنَا، فَقَالَ أَبُو مُوسَى: فَأَتَيْنَا النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَذَكَرْنَا ذَلِكَ لَهُ، فَقَالَ: «مَا أَنَا حَمَلْتُكُمْ، بَلِ اللَّهُ حَمَلَكُمْ، إِنِّي وَاللَّهِ - إِنْ شَاءَ اللَّهُ - لَا أَحْلِفُ عَلَى يَمِينٍ، فَأَرَى عَيْرَهَا خَيْرًا مِنْهَا، إِلَّا كَفَرْتُ عَنْ يَمِينِي، وَأَتَيْتُ الدِّيْنِ هُوَ خَيْرٌ». [صحيح]

- [متفق عليه]

(36) – අඩු මූසාජල් අඡ්ජරී (රැඹයල්ලෙහු අන්හු) තුමකින් මෙසේ වත්තකරන ලදී: මම අල්ලන්ගේ දුනයන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් වෙන අඡ්ජරී ගෙත්තෝයේ පිරිසක් සමග පම්ණ, ප්‍රවහන පහසුකම් ඉල්ලා සිටියෙමි. එවිට එනුමතණ් "අල්ලන් මත දිවුරා මාංබට ප්‍රවහන පහසුකම් සලසානෙනෙනු මාංබට ප්‍රවහන පහසුකම් සලසාදෙන්නට මාංග කිසිවක් නතු." යයි ප්‍රච්ඡහ. අල්ලන් අහිමත කරන තෙක් අපි රදී සිටියෙමු. පසුව එනුමතණන් වෙන ඔවුවන් ගෙන එන ලදී. දකුම් කළ ඔවුවන් නිදෙනෙකු එනුමතණස්ථාපට නියම කළහ. පසුව අපි භර් ගමන් ගත් කළේහි අප අතරින් ඇතුමමක් ඇතුමකුට 'අල්ලන් අපට අහිව්දිය සලසානෙනෙනුව්වා අපි අල්ලන්ගේ දුනයන් වෙන පම්ණ ප්‍රවහන පහසුකම් ඉල්ලාසිටි විට, එනුමතණන් දිවුරා අප වෙන ප්‍රවහන පහසුකම් නොදෙන බව පවසා පසුව අපට ප්‍රවහන පහසුකම් සලසාඳානු.' යයි පවසයිටියෙයේ. අඩු මූසනුමා තවදුරටත් මෙසේ දන්වාසිටියෙයේ: පසුව අපි නබී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් වෙන පම්ණ මේ ගත් එනුමතණන්ට සඳහන් කළේමු. එවිට එනුමතණ්මෙසේ ප්‍රච්ඡහ: "මම ඔබට ප්‍රවහන පහසුකම් ලබානෙනු නොමැති. ඔබට ප්‍රවහන පහසුකම් සලසාදුන්නේ අල්ලන් ය. අල්ලන් මත දිවුරාපවසම්. - අල්ලන් අහිමත කළේ නම් - සඛ්‍යිත්ම මම යමක් කිරීමට දිවුරාපසු ව ර්ට වඩාසිය නෙවින වෙනත් යහපතක් දුටුවේ නම් එම යහපත ගෙනැලීන් මත්ගේ දිවුරුම වෙනුවෙන් මම සමඟ අයදු සිටිමි." [පූර්ව සඩක සහිත භාජිසයකි] - [බූහත් භාමුස්ලිම් හි වත්තන් ඇතා]

විවරණය:

අඩු මූසාජල්-අඡ්ජරී (රැඹයල්ලෙහු අන්හු) තුමාමෙසේ දන්වා සිටියි. ඔවුන් නඟ යන්නට ඔවුවෙකු ඔවුන්ට නබී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් පිරිනම්මේ අපේක්ෂණවන් හෙතෙම

අල්ලේන්ගේ දිනයකන් වෙත තම ගෙත්තායේ පිරිසක් සමග පම්බිත්තා ඇති පිරිසක් මත්තායේ සටන් කිරීම සඳහා සහභාගි වීමට ය. පසුව එනුමතණක්වුන් ප්‍රචණනය කිරීම සඳහා තමන්ට ප්‍රචණන පහසුකම් සළසාදිය නොහැකි බවන් ඔවුන් ප්‍රචණනය කිරීම සඳහාවන කිසිවක් තමන් සතුව නති බවන් එනුමතණක්දිවාපවසාසිවියහ. පසු ව ඔවුහු නළතා හඳු ගෙස් වික කළක් රදී සිටියහ. අනතුරුව ඔවුවන් තිදෙනෙකු නඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් වෙත ගෙන එන ලදී. පසු ව එනුමතණක්වාමවුන් වෙත යුතුහ. එවිට ඔවුන් අතරන් ඇතෙමෙක් ඇතුමෙකුට: 'මෙම ඔවුවා තුළ අල්ලන් අපට සම්බ්ධිය පිහිටුවානත්. ඊට හේතුව අපට ප්‍රචණන පහසුකම් දෙන්නට නොහැකි බවට නඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් දිවාපැනි බැඩිනි.' යයි කිය. පසුව ඔවුහු එනුමතණන් වෙත පම්බිත එනුමතණන් ගෙන් මෙසේ විමසාසිවියහ. එවිට නඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන්: "ඔබට ප්‍රචණන පහසුකම් සළසාදුන්නේ උත්තරීතර අල්ලන්ය. ආයිර්වදී කෙත පෙෂ්ණය සළසන්නාමහුය. සඛ්‍යාන්ම මම වනහි මතග් දැනීන් එය කුයත්මක වීමට හේතු සයින වූ කරණවක් පමණි." යයි ප්‍රච්ඡාහ. පසුව නඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන්: "සඛ්‍යාන්ම මම අල්ලන් මත දිවාපවසම්. අල්ලන් අහිමන කලේ නම් යමක් මාකිරීමට හෝඑය මාඅන්හඳුමට හෝදිවාපසුව එසේ දිවාසිට දැනෙනවා, ඊට වඩාවෙනත් යහපත් හාග්‍රේෂ්‍ය යමක් දුටුවේ නම් එම ග්‍රේෂ්‍ය දූෂුලු කර, දිවාසිට දැන්හර දමා මතග් දිවාම වෙනුවෙන් සමඟ අයද සිටිමි." යයි ප්‍රච්ඡාහ.

හඳිසයේ භරය:

1. යමක් ගනු දිවුරසීටින මෙන් ඉල්ලෙනසීටිය ද, එය අනනතයේ විය හඳු කරුණක් වුව ද ඒ ගනු සහතික කිරීම සඳහා දිවුරසීටිමේ අවසරය.
2. දිවුරසීටිමෙන් පසු "ඉන්ප්‍රෝල්ලන්" (අල්ලන් අහිමත කළේ නම්) යන පද හඩිනයෙන් එයට ව්‍යතිරේකයක් නියම කිරීමේ අවසරය. සංඛ්‍යාත්මක එම ව්‍යතිරේකය දිවුරුම සමග අධිෂ්ඨන කර ගත් විටෙක, ඒ සමග බැංධන්නක් බවට පත් වේ. එවිට දිවුරුම කඩ කරන්නප්‍රතිකර්මයක් දීමට බඳු නතු.
3. දිවුරසීටි දළ වචනවත් යහපත් දෙයක් දුටු විටෙක දිවුරුම කඩ කර එම දිවුරුම සඳහා මත් අයදු සිටීමට උනන්දු කරවීම.

(2961)

(37) - عَنْ حُدَيْفَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لَا تَقُولُوا: مَا شَاءَ اللَّهُ وَشَاءَ فُلَانٌ، وَلَكِنْ قُولُوا: مَا شَاءَ اللَّهُ ثُمَّ شَاءَ فُلَانٌ». [صحيح بمجموع طرقه] - [رواه أبو داود والنسياني في الكبرى وأحمد]

(37) – අල්ලන්ගේ දිනයක් (සල්ලලේඛු අලදිහි වසල්ලම්) ප්‍රකණ කළ බව භුදේධිගාංජුලිනු අල් යමක් (රැඩියල්ලේඛු අන්හුම්) විසින් මෙසේ වත්තකරන ලදී. "අල්ලන්ගේ අභිමතය පරිදින් මේ පුද්ගලයක් අභිමතය පරිදින් විය" යයි නොවූ විට එනමුත් (පළමුව) 'අල්ලන්ගේ අභිමතය පරිදි භාපසු ව මේ පුද්ගලයක් අභිමතය පරිදි විය' යනුවෙන් පවසන්න." □ - □

විවරණය:

'ම්ජාඅල්ලන් ව්‍යෙං පුලක්' (අල්ලන්ගේ අභිමතය පරිදින් මේ පුද්ගලයක් අභිමතය පරිදින් විය) යයි ප්‍රච්ඡීම නඩී (සල්ලලේඛු අලදිහි වසල්ලම්) තුමණක් වළක්වූහ. එසේ නත්තහෙත් අල්ලන් භාමෝම පුද්ගලයක් අභිමතය පරිදි යයි ප්‍රච්ඡීම ද තහනම් කළහ. රීත හේතුව අල්ලන්ගේ අභිමතය සහ ඔහුගේ කම්ත්ත තීරපේක්ෂ වන අතර කිසිවෙකු ඔහු සමඟ එහි හවුල් නොවන බවිනි. 'ව්‍යු' නම් තීරපක පදය යෙදීමෙන් අල්ලන් සමඟ කිසිවෙකු හවුල් බවට හෝඛුට සමන වන බවට හෝඛුමක් ඇති කරයි. නමුත් අල්ලන්ගේ අභිමතය පරිදි යයි පවසා පසුව එම තත්ත්ත්වක් කම්ත්ත පරිදි යයි ප්‍රච්ඡීය හකු. ගත්තක් අභිමතය අල්ලන්ගේ අභිමතය අනුගමනය කරන්නක් විය යුතු පිණිස 'ව්‍යු' තීරපකය වෙනුවට 'සුම්ම' (පසුව) යන තීරපකය තියම කළේය. හේතුව සුම්ම (පසුව) යන තීරපකයෙන් 'ඉන් පසුව' හෝ 'ප්‍රමණය' යන අදහස දක්වයි.

හඳිසයේ භරය:

1. 'අල්ලන් සිතනන පරිදි භාවුල සිතනන පරිදි' යයි හෝ 'අල්ලන් සමග 'ව්‍යු' යන නිපකය සම්බන්ධ කරමින් ඒ භාෂුමන දී ප්‍රච්ඡාමේ තහනම. සඛ්‍යාන්ම එය වචනයෙන් භා ප්‍රකාශයෙන් කෙරෙන පිරික් වන බැවිනි.
2. "අල්ලන්ගේ අභිමතය පරිදි පසුව ඔබේ අභිමතය පරිදි" යයි ප්‍රච්ඡාම හෝ 'නුරු' ඇගෙවීමක් නොවන පරිදි 'සුම්ම' යන සම්බන්ධ නිපකය යොදුමින් ඒ භාෂුමන වෙනත් දෙයක් ප්‍රච්ඡාමේ අවසරය.
3. අල්ලන්ගේ අභිමතය සහතික කරනවක් මෙන්ම ගත්තා සතු අභිමතයක් සහතික කර සිටිය. නමුත් ගත්තාගේ අභිමතය උත්තරීතර අල්ලන්ගේ අභිමතය අනුගමනය කරන්නක් විය යුතුය.
4. අල්ලන්ගේ අභිමතය තුළට වචනයෙන් පවාම්වීම් සම්බන්ධ කිරීමෙන් වළුකී සිටිය යුතුය.
5. විස්තීරණ භාවයේ භානුරූපේක්ෂත්වයේ සඛ්‍යාන්ම ගත්තාගේ අභිමතය කිරීතිමත් උත්තරීතර අල්ලන්ගේ අභිමතය මෙන් යයි විශ්වාස කර, දෙක එකට සමන කරන්නේ නම් හෝ හෝ තුන ස්වභාවීන අභිමතයක් නිබේ යයි විශ්වාස කරන්නේ නම්, එය මහාපිරික් (ආදේශයක්) වේ. නමුත් ඔහු ර්ට වච්‍යාහන් යයි විශ්වාස කරන්නේ නම්, එය සුළු පිරික් වේ.

(3352)

(38) - عَنْ مُحَمَّدِ بْنِ لَبِيدٍ رضيَ اللهُ عنْهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ أَخْوَفَ مَا أَخْافُ عَلَيْكُمُ الشَّرُكُ الْأَصْغَرُ» قَالُوا: وَمَا الشَّرُكُ الْأَصْغَرُ يَا رَسُولَ اللهِ؟ قَالَ: «الرِّيَاءُ، يَقُولُ اللهُ عَزَّ وَجَلَّ لَهُمْ يَوْمَ الْقِيَامَةِ إِذَا جُزِيَ النَّاسُ بِاَعْمَالِهِمْ: اذْهَبُوا إِلَى الدِّينَ كُنْتُمْ تُرَأَوْنَ فِي الدُّنْيَا، فَانْظُرُوا هَلْ تَحْدُونَ عِنْدَهُمْ جَرَاءً؟». [حسن] - [رواه أحمد]

(38) - අල්ලන්ගේ දුනයක් (සල්ලලෝහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව මහ්මද් ඉබ්නු ලෙඩ් (රැඩියල්ලෝහු අන්හු) තුමා විසින් මෙසේ වත්තකරන ලදී: 'ඔබ කෙරෙහි මධ්‍යියවන වඩක්ම හයනක කරුණ වනුයේ කුඩාගණයේ ජිරක්ය'. ඔවුහු: 'අහො' අල්ලන්ගේ දුනයක්! කුඩාගණයේ ජිරක් යනු කුමක් ද?' යයි විමසුවෙක්: එනුමණණා'මූණිව්වා. මලවුන් කෙරෙන් නඩිවුවනු ලබන දිනයේ මිනිසුන් හට ඔවුන්ගේ ක්‍රියඩාන් සඳහා ප්‍රතිඵල දෙනු ලබන විට අල්ලන් ඔවුනට: "මෙලෙඩි ඔබ කටරෙකුට ප්‍රදර්ශනය කරමින් සිටියෙහි ද ඔවුන් වෙන යනු. ඔවුන් වෙතින් යම් කුලියක් ලබනු ඇත්දසී බලනු." යයි පවසයි. [හසන් ගණයට අයන් භාජිසයකි] - [අහ්මද් එය වත්තකර ඇතා]

විවරණය:

නබි (සල්ලලෝහු අලයිහි වසල්ලම්) තුමණන් තම සමූහයා කෙරෙහි අධික ලෙස බියවන කරුණ ජිරකුල් අස්ගර් යනුවෙන් දන්වාසිටියේය. එනම්, ක්‍රියඩක් මිනිසුන් වෙනුවෙන් සිදුකරමින් එය ප්‍රදර්ශනය කිරීමය. පසුව මලවුන් කෙරෙන් නඩිවුවනු ලබන දිනයේ එසේ ජීරදර්ශනය කරන්නන් හට "නුඹලාකවර අය වෙනුවෙන් කටයුතු කරමින් සිටියේ ද ඔවුන් වෙන ගෙස් නුඹලා හිමි කුසල් ඔවුන් සතුව නිබේ දසී ද එම ක්‍රියඩ සඳහා නුඹලා ඔවුන් ප්‍රතිඵල ජිරනමනු ඇත්දසී ද බලනු" යයි කුහකයින්ට හිමි දඩුවම ගනු දන්වාසිටියන්.

හඳිසයේ භරය:

1. ක්‍රියව්‍යන් අල්ලන් වෙනුවෙන් පමණක් අවංක ව ඉටු කළ යුතුය. ජ්‍රේද රැනයයෙන් (මූණ්ඩ් එශ්‍යන්වන්) ප්‍රවේශම් විය යුතුය.
2. තම සමූහයකරෙහි වූ නඩී (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ දියතුකම්පත්‍ර. ඔවුන්ට මග පෙන්වීම සඳහා එනුමණන්ගේ උනන්දුට හෝතුමණන් ඔවුනට උපදෙස් දීම.
3. සහභාරු ධන්මික නයකයින් වූව ද, ඔවුන් ගන එනුමණන් මෙසේ බිජ වී නම්, ඔවුන්ගෙන් පසු වූවන් හට එම බිජ ඊටන් වඩුරුණු වනු ඇත.

(3381)

(39) - عَنْ أَبِي ذِرٍّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «لَا يَرْمِي رَجُلٌ رَجُلًا بِالْفُسُوقِ، وَلَا يَرْمِيَهُ بِالْكُفْرِ، إِلَّا ارْتَدَّتْ عَلَيْهِ، إِنْ لَمْ يَكُنْ صَاحِبُهُ كَذَلِكَ». [صحيح] [متفق عليه]

(39) – සඛල්වින්ම නඩි (සල්ලල්හු අලයිහි වසල්ලම්) තුමණක් කළ ප්‍රකාශකට තමන් සවන් දුන් බව පවසමින් අඩු දර් (රැලියල්හු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී.: “මිනිසේක් මිනිසේකුට දුෂ්චේකම ගත් වෙශ්නානෙකළ යුතුයි. දේව ප්‍රතික්ෂේප (කුරුරු) ගත් වෙශ්නානෙකළ යුතුයි. (එසේ වෙශ්නවිට ලක්වූ) අදාළ පුද්ගලයා එලෙස නෙවී නම්, එය ඔහු වෙනම හඳු එනු ඇති.” [පුරුෂ සඩක සහිත හදිසයකි] - [බූහත් භාමුස්ලිම් හි වත්තාවි ඇති]

විවරණය:

'ඔබ දුෂ්චේයෙක්' හෝ 'ඔබ කතිර්' යයි කෙනෙක් තවන් කෙනෙකුට ප්‍රච්ඡීම ගත් නඩි (සල්ලල්හු අලයිහි වසල්ලම්) තුමණක් අවව්‍ය ප්‍රකාශාය දැඟනෙකාතුල නෙමුනි නම් ඔහු සඳහන් කළ ගුණාගයට සූදුස්සාබවට ඔහුම පත්වනු ඇති. ඔහුගේ ප්‍රකාශ ඔහුට එරෙහිව පිහිටනු ඇති. ඔහු ප්‍රච්ඡී පරිදි සඛල්වියේ නම්, ඔහු පවසාසිටි දැසනය බ්ලින් ඔහුට එරෙහිව කිසිවක් පිහිටන්නේ නැති.

හදිසයේ හරය:

1. ජරීඇ (නීතිමය) සඩරණීකරණයකින් තෙරව ප්‍රතික්ෂේපය හෝ දුෂ්චේකම ගත් පවසාකෙනෙකුට අවලදී තැංම තහනම් කරන ලද්දකි.
2. ජනයෘතර නීත්දු පිරිනම්මේ දී නිශ්චිතභාවයේ අනිවත්යයහැවිය මෙය පෙන්තුම් කරයි.

3. ඉඩිනු දකීක් අල්-ර්ද් තුමාමෙසේ පවසයි: "මෙය යම් මූස්ලිම්වරයකු දෙස බලයිල දේවතවය ප්‍රතික්ෂේප කරන කතිර්වරයෙකු වේ යයි - ඔහු එසේ නොවන පවස්ථාවක- පවසන ආය කොරෝනි බරපතල අවව්‍යයකි. එය විශේෂ ගැඹුවකි."
4. ඉඩිනු හජර් අල්-අස්කලනී තුමාමෙසේ පවසයි: නමුත් යමෙක් යමෙකුට "ඔබ දුෂ්චාරෝයක්" යයි පවසන ආකර්ෂණීය ඔහු දුෂ්චාරෝයක් හෝ දේවත්වය ප්‍රතික්ෂේප කරන්නොක් බවට පත් නොනැවී. එහි පවසන ස්වරුපය තුළ විස්තර කිරීමක් ඇත. ඔහුගේ තත්ත්වය විස්තර කිරීම තුළින් ඔහුට හෝ තත්ත්වය ඇයට එය උපදෙසක් වනු ඇත්තම් එසදහා අනුමතිය ඇත. නමුත් එමගින් ඔහුට අපහසු කිරීම, එසම්බන්ධයෙන් ඔහුට ප්‍රසිද්ධියට පත් කිරීම හැකුහුට රිද්වීම අපේක්ෂකකළේ නම්, එය අනුමත නොනැවී. ඊට හේතුව ඔහුගේ වර්දි වසන් කරන මෙන් නියෙන් කර ඇති බ්ලීන් හැකුහුට යහපත ඉගන්වීමට උපදෙස් දීමට නියෙන් කර ඇති බ්ලීනි. මෙසේ කටයුතු කළ යුත්තේ දරදුඩු ලෙස නොවී, කරුණක්වනි. ඇත්තම් විට එලෙස කටයුතු කිරීමෙන් ඔහුගේ පෙළඳවීමට සහ බල කිරීමට හේතුවක් විය හකු. උඩගු බෙංහාම්බිසුන්ගේ ස්වභාවය එලෙසය. විශේෂයෙන් අණ දෙන තහන්තාසණ දෙනු ලබන තහන්තාව වඩාන්ත්වයෙන් පහත් නම් සළකිය යුතු වේ.

(8883)

(40) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «اِثْنَتَانِ فِي النَّاسِ هُمَا يِهْمُ كُفْرُهُ: الظَّعْنُ فِي النَّسَبِ، وَالْتَّيَاحَةُ عَلَى الْمَيِّتِ». [صحیح] - [رواه مسلم]

(40) - අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෝයිරා (රූපියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. “ඡනයාඅතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට දේවත්වය ප්‍රතික්ෂේප කිරීම ඇති කරනු ඇත. එනම්: පෙළපත සම්බන්ධයෙන් දෙක් නැඟීම හා මිය ගිය ඇත්තන් මත මෙර දී විලෝහ දීමය.” [පුරුෂ සංකීර්ණ සහිත හදිසෙයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තාකර ඇතා]

විවරණය:

ඡනයාඅතර පවතින දේවත්වය ප්‍රතික්ෂේප කරන ක්‍රියාවන් හා අදාළ යුගයේ සිරින්විරින් අතරින් කරුණු දෙකක් පිළිබඳ නැඟී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක්දන්වාසිටියන. ඒ දෙක නම්:

පලමුවන්න: මිනිස් පරම්පරාවන් පිළිබඳ අපහසු කිරීම, ඔවුන් පිළිබඳ අඩුප්‍රත්‍යු ප්‍රච්ඡීම හා ඔවුනට එරෙහිව අහංකරකම් පමුය.

දෙවන්න: අනතුරක් සිදු වූ අවස්ථාවක පෙර නියමය මත ඇති කෙසේයෙන් කුහැසීම හෝ දැඩි පිඛනය හේතුවෙන් ඇදුම් ඉරා ගැනීමය.

හදිසෙයේ නරය:

1. මිනිසුන් අතර අහංකර නෙවී, සරලකම පිළිප්දීමට දැරිගන්වීම.
2. දුෂ්කරතාමත කෙසේ නෙවී ඉවසීමෙන් කටයුතු කළ යුතුය.

3. මෙම ක්‍රියවින් අල්-කුල්ර් අල් අස්ගර් හෙටින් සුඩ දේව ප්‍රතික්ෂේපයේ ගණයට අයන් වේ. මෙය තම පිළිවෙතින් බහුරු කරන, දේවන්වය ප්‍රතික්ෂේප කරන ක්‍රිර් වරයකු බවට පත් කරවන අයුරින් වූ දේවන්වය ප්‍රතික්ෂේප කිරීමේ කටයුත්තක් නොත්ති.
4. මුස්ලිම්වරුන් අතර සිටින පත්ගෙවයක් වෙන, ඔවුන්ගේ පරම්පරා ගණ හෝකුවුන්ගේ වෙනන් කරුණුක් සම්බන්ධයෙන් හෝදැස් නැඟීම හරහාවෙන්වීම් ඇති කරන සම් කටයුත්තක්ම ඉස්ලම් ව්‍යුහය වළක්වයි.

(6361)

(41) – عن أبي مرئٰد الغنويٰ رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: **«لَا تَجْلِسُوا عَلَى الْقُبُورِ، وَلَا تُصْلِلُوا إِلَيْهَا»**. [صحیح] - [رواه مسلم]

(41) – නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමාපුකුණ කළ බව මර්සද් අල් ගනවියියි (රුහියල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. “නුඡලාමිනීවළවල් මත ව්‍යු නොවුනු. ඒ දෙසට හඹී සලන් ඉටු නොකරනු.” [පූර්ව සඩක සහිත හදිස්යකි] - [ඉමම් මුස්ලිම් එය වත්තාකර ඇතා]

විවරණය:

මිනිවළවල් මත ව්‍යුවීම නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණණව්‍යුක්වූහ.

එමෙන්ම සලන් ඉටු කරන්නා කිඛලාදිගෙවිට අනුගත වන අයුරින් පිහිටා ඇති මිනිවළවල් ඉදිරියේ සලන් ඉටු කිරීම ද වළක්වූහ. මක්නිසඳ යන් එය බහුදේව මත්ගය වන බළිනි.

හඳිසයේ භරය:

1. සූන්නත්වී සඳහන්ව ඇති පරිදි ජනසියලකාය හඳු,
මිනීවලුවල් මත හෝට්ටුවනාර හෝට්ටු දෙසට හෝට්ටුනත්
සලන් ඉවු කිරීමේ තහනම.
2. බහුදේවව්‍යයේ කඩතුරඩ අවහිර කිරීම සඳහාසෙනහන්
දෙසට සලන් ඉවු කිරීමේ තහනම.
3. සෙනහන් සම්බන්ධයෙන් අනිගයෙක්තියට නැවීම සහ
ඡ්‍යෙවත අගෙන්ව කිරීම ඉස්ලමය තහනම් කර ඇත. එබේන්
අධින සලකිලි හෝනසලකිල්ලක් නෙතිවිය යුතුය.
4. "මිය ගිය දේහයේ අස්ථී කඩංුම්මීම, ජ්වන්ව සිටිය දී ඔහුගේ
අස්ථී කඩංුම්වහාසමනය" යන නඩි (සල්ල්ල්ල්හු අලයිහි
වසල්ලම්) තුමණන්ගේ ප්‍රකණය අනුව මූස්ලිම්වරයකු මිය
ගිය පසුව ද ඔහුගේ ගෙවය එසේම පවතිනු ඇත.

(10647)

(42) - عَنْ أَبِي طَلْحَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لَا تَدْخُلُ الْمَلَائِكَةَ بَيْتًا فِيهِ كَلْبٌ وَلَا صُورَةً». [صحیح] - [متفق عليه]

(42) – නබි (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු තල්හා (රැලියල්ලනු අන්ත්‍රා) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී: “සූනබයෙක් හෝ රුපයක් හෝ ඇති නිවේචකට මලක්වරුන් පිවිසෙන්නේ නත්.” [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහන් භාමුස්ලීම් හි වත්තාවී ඇත]

විවරණය:

සූනබයෙක් හෝ ස්ථිවී ජීවීන්ගේ රුපයක් ඇති නිවේචකට ආගිර්වදීයේ මලක්වරුන් පිවිසෙන්නේ නත් බව නබි (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණන් දන්වා ඇත. එනම් ජීවී රුපයක් ඇති පින්තුර එල්ලාත්වීම දරුණු පහයකි. අල්ලන්ගේ ම්‍යුමක් අනුකරණය කිරීම, සිරක් හෙවත් දේවන්වයට ආදේශ කිරීමේ මධ්‍යයක් වීම යනුදිය එහි දක්නට ලැබේ. ඇත්ම රුප අල්ලන් භර නමදිනු ලබන රුප බවට පත් වී ඇත. සූනබයු ඇති නිවේචකින් ඔවුන් එසේ වළකී සිටීමට හේතුව, උග අපවිතු දී අධික ලෙස අනුහාව කරන බ්‍රහ්මිනි. එමෙන්ම උන්ගෙන් සමහරක් සෙයිනන් යනුවෙන් අමතතු ලැබන අතර මලක්වරුන් සෙයිනතුන්ට පටහනිව සිටිනි. එමෙන්ම සූනබයාදුරුගන්ධය ඇති සනෙකු බ්‍රහ්මිනි. මලක්වරු දුරුගන්ධය පිළිකුල් කරනි. එමෙන්ම දුරුගන්ධය තහනම් කර ඇති බ්‍රහ්මින් එවන්නක් ගනීමේ දඩුවම වනුයේ, ඔහුගේ නිවේචට ආගිර්වදීයේ මලක්වරුන් පිවිසීම, ඔහු සම්බන්ධයෙන් ඔවුන් කරන ප්‍රත්‍යුම්‍යත්වය, ඔහු වෙනුවෙන් ඔවුන් කරන පහක්ෂමත්වය, ඔහු භා ඔහුගේ නිවෙසේ සම්ඳ්ධිය සඳහා ඔවුන් කරන ආගිර්වදීය භා

శేడినకుగే బాధియెను ఉన్న పిరినమన ఆరక్షణ అనితి వీయాలు.

హదీసంగే భారయ:

1. ద్వియాం చద్భాను గెవిపల చనును బాగెవి లిమ ఆరక్షణ కిరీమ చద్భాను యెళ్లించనునుచ్ఛినబయిచ్చ చెచ్చి చ్ఛినబయను ఆణి కిరీమ నహనామి కెరీ ఆఱ.
2. పిన్నురై లుగ తలుఘనీమ ద పిల్లిక్కులే చభగను కరైనుకు. మలకులు లీడిను ఆలుయని. నిపిచ నుల లీపినిలిమ ఆగిర్లించ్చ అనితి వీమా హేన్నులుకు లే. లీయ చ్ఛినబయాణి కిరీమ బా చమనాయ.
3. చ్ఛినబయకు హోస్తిన్నురై ఆణి నిపిచులలాట నెపిలిషెను మలకులు లునుయే ఆగిర్లించ్చుయే మలకులురుయ. మురకు మలకులును బామరణుయ చద్భాపను కర ఆణి మలకులును మెను నియమిత కాంటయ బాయను ఆలురాణి చెచ్చి మలకులును లునాసి, ఉన్నిచ్చ నిపిచుకులం పిలిషెను ఆఱ.
4. లీపిమన ర్జు ఆణి పిన్నురై లిన్ఫిని మన హోస్తినాను ద్వారా లీల్సులిమ నహనామి కర ఆఱ.
5. కానీనాలి నుమామిసే ఆలుసడి: చ్ఛినబయకు హోస్తిన్నురుయకు ఆణి నిపిచుకుల మలకులును నెపిలిషెనుయే లీహి తలు గనీమా తహనామి కరన లెద చ్ఛినబయను బాస్తిన్నురై ఆణి లిలెకుయ. ద్వియాం చ్ఛినబాడిను బాగెవిపల చనును బాగెవి లిమ ఆరక్షణకిరీమ చద్భాయాణినునుచ్ఛినబాడిను తహనామి లనును నాట. లీమెనుమ ఆణిరిల్లి, కెవిల బాస్తులికొట చలుకున లెనాను ద్వారా నిలెన లీను ద తహనామి లనును నాట. లీ హేన్నులెను మలకులును పిలిషెమ ద తహనామి లనును నాట.

(43) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لَا تَصْحَبُ الْمَلَائِكَةَ رُفْقَةً فِيهَا كُلْبٌ وَلَا جَرَسٌ». [صحیح] - [رواه مسلم]

(43) – සඛල්ලින්ම අල්ලන්ගේ දුනයණක් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරේයිරා(රැලියල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී: “සූනබයෙක් හෝසීනුවක් හෝ ඇති කණ්ඩායමක් සමග මලක්වරුන් සම්බන්ධතාවන් පවත්වන්නේ නත්.” [පුරුෂ සඛක සහිත හදිසයකි] - [ඉමම් මුස්ලිම එය වත්තාකර ඇතා]

විවරණය:

ගමනක හෝසීයුරක, සූනබයෙක් හෝසීනුන් මත එල්ලපුන් සේලවෙන විට හඩක් මතු කරන සීනුවක් ඇති පිරිසක් සමග මලක්වරුන් සම්බන්ධතාවන් පවත්වන්නේ නත් බව තහවුරු (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණණදීන්වයිටියහ.

හදිසයේ භරය:

1. දූඩියම් කිරීම හෝමුර කිරීම සඳහා යෙළුන්න් නසුනබයන් හරු වෙනත් අරමුණු සඳහා නසුනබයින් හිමි කර ගනීම සහ ඇති කිරීම තහනමිය.
2. එක්ව සිටීමෙන් වළුකී සිටින මලක්වරුන් වනසි, කරුණුන් මලක්වරුන් වෙති. භරකර මලක්වරුන් දේව ගත්තන් පම්පෙන විට සහ යන විට ඔවුන්ට අන් නොහැරිනි.

3. සිනුව තහනම් කිරීම: මත්ද එය ජෙයිනක්ගේ සංගීත හා ස්චියක් වන අතර එය කිනුවන්ගේ සිනුව හසුමක වන බේති.
4. මලක්වරුන් දුරස්වන සම කටයුත්තකින්ම දුරස් වීමට මුස්ලිම්වරයානන්දු විය යුතුය.

(8951)

(44) - عَنْ أَيِّ هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَأْتِي الشَّيْطَانُ أَحَدَكُمْ فَيَقُولُ: مَنْ خَلَقَ كَذَا؟ مَنْ خَلَقَ كَذَا؟ حَتَّىٰ يَقُولَ: مَنْ خَلَقَ رَبَّكَ؟ فَإِذَا بَلَغَهُ فَلْيَسْتَعِدْ بِاللَّهِ وَلْيَتَنْتَهِ». [صحیح] - [متفق عليه]

(44) – අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලෙහි අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු පුරෙයිරා (රැලියල්ලෙහි අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. ඔබ අතරින් යමෙකු වෙත ජෙයිනක් පම්ණ: "මෙසේ ම්‍රුදුවේ කවු ද? එසේ ම්‍රුදුවේ කවු ද? අවසනයේ ඔබේ පරමධිපති ව ම්‍රුදුවේ කවු ද? යයි විමසාසිටියි. එය ඔහුට ලැඟාවූ විටෙක, ඔහු අල්ලන්ගෙන් ආරක්ෂණ පතාඉන් වළකී සිටිය යුතුය. [පූර්ව සඩක සහිත හදිසයකි] - [බූහන් හා මුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

මූ:මින්වරයකු තුළ ජෙයිනක් කෙශුරන ප්‍රග්නවලට එලදීසී ප්‍රතිකර්ය ගන අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලෙහි අලයිහි වසල්ලම්) විසින් මෙහි දන්වාසූත. ජෙයිනක්: මෙසේ ම්‍රුදුවේ කවු ද? එසේ ම්‍රුදුවේ කවු ද? අහස ම්‍රුදුවේ කවු ද? පෙනුව ම්‍රුදුවේ කවු ද? යයි පවසාසිටියි. එවිට මූ:මින්වරයාමහුට ආගමෙන්, සහජ බුද්ධියෙන් සහ තර්කනයෙන් "අල්ලන්" යයි පිළිතුරු දෙයි:

නමුත් ජෙයිනන් මෙසේ කෙදිරීමෙන් නතර වන්නේ නත. 'ඔබේ පරමධිපති ව මළුවේ කවු දැයි ඔහු පවචාසිටින තෙක් ක්‍රියා කරමින් සිටියි. එවිට මූ:මින්වරයාම කෙදිරීම කරුණු තුනකින් වළක්වාගත යුතුය.

අල්ලන් පිළිබඳ විශ්වාසය තඟීමෙන්

ජෙයිනන්ගෙන් ආරක්ෂණ අල්ලන්ගෙන් පත්‍රීමෙන්

කෙදිරීමන් සමඟ එය දිගටම රැගෙන යම නතර කිරීමෙන්.

හදීසයේ භරය:

1. ජෙයිනන්ගේ කෙදිරීමෙන් හඡාදෙන්ඩින්ගෙන් ඇන් වී ඒවා ගත නොසින්ස්වයුරු කිරීමට සර්වබලදේ අල්ලන් වෙත යොමු වීම.
2. ජරීඇ හෙවත් ආගමික නීතියට පතහන්ව මිනිසග් හදුවත තුළ හට ගන්නයිලුම සිතුවිලි හාකෙදිරීම් ජෙයිනන්ගෙන් ය.
3. අල්ලන්ගේ ස්වරූපය ගත සිතාඛලීමෙන් වළකී ඔහුගේ මළුම් සහ ඔහුගේ සංඝුවින් පිළිබඳ සිතන්නට උනන්දු කිරීම.

(65013)

(45) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ اللَّهَ قَالَ: مَنْ عَادَى لِي وَلِيَا فَقَدْ آذَنَهُ بِالْحَرْبِ، وَمَا تَقَرَّبَ إِلَيَّ عَبْدِي بِشَيْءٍ أَحَبَّ إِلَيَّ مِمَّا افْتَرَضْتُ عَلَيْهِ، وَمَا يَزَالُ عَبْدِي يَتَقَرَّبُ إِلَيَّ بِالْتَّوَافِلِ حَتَّى أُحِبَّهُ، فَإِذَا أَحْبَبْتُهُ: كُنْتُ سَمْعَهُ الَّذِي يَسْمَعُ بِهِ، وَبَصَرَهُ الَّذِي يُبَصِّرُ بِهِ، وَيَدُهُ الَّتِي يَبْطِشُ بِهَا، وَرِجْلُهُ الَّتِي يَمْشِي بِهَا، وَإِنْ سَأَلَنِي لَأُعْطِينَهُ، وَلَئِنْ اسْتَعَاذَنِي لَأُعْيَدَنَّهُ، وَمَا تَرَدَّتْ عَنْ شَيْءٍ أَنَا فَاعِلُهُ تَرَدِّي عَنْ نَفْسِ الْمُؤْمِنِ، يَكْرَهُ الْمَوْتُ وَأَنَا أَكْرَهُ مَسَاءَتَهُ». [صحیح] - [رواه البخاری]

(45) – අඩු භූරේදිරු(රළියල්ලෙහු අන්හු) තුමේසින් මෙසේ වත්තා කරන ලදී: අල්ලෙහින්ගේ දිනයක්න් (සල්ලේලෙහු අලදිහි වසල්ලේම්) මෙසේ ප්‍රකාන කළේය. “නියන වගයෙන්ම අල්ලෙහි මෙසේ පවසා ඇත්: ”යමෙක් මත්ත් වලි (මිතුර) ව සතුරුකම් කළේ නම්, මම ඔහුට විරද්ධව යුද්ධ ප්‍රකාන කරමි. මත්ත් ගත්තා ඔහුට නියම කරනු ලැබූ දැයින් මට වඩත් ප්‍රියමනය කටයුත්තකින් ඔහු මා වෙනට සම්පූර්ණ වෙයි. මා ඔහුට ප්‍රිය කරන තුරු මත්ත් ගත්තා (අනිවත්ය නෙවන) අමතර ක්‍රියාත්මක තුළින් මා වෙන සම්පූර්ණ වෙමින්ම සිටියි. එසේ මම ඔහුට ප්‍රිය කළ විට, ඔහු අසන ඔහුගේ ගුවණයන්, ඔහු දකින ඔහුගේ බල්මන්, ඔහු දිගු භරින ඔහුගේ අතන් ඔහු ගමන් කරන ඔහුගේ ප්‍රැයන් මම වෙමි. ඔහු මගෙන් යමක් ඉල්ලෙසිටියේ නම්, සඛලින්ම මම එය ඔහුට දෙමි. ඔහු මත්තන් රකවරණය පතන්නේ නම්, සඛලින්ම මම ඔහුට රකවරණය දෙමි. මම ඔහුට සිදු කරන දැපිලිබඳ මම පසුබලට නෙකවමි. නමුත් මම දේව විශ්වාසියන්ගේ ආත්මය ගතා පසුබලට වෙමි. හේතුව ඔහු මරණය පිළිකුල් කරන බ්ලින් හාමුහුට හනි ඇති වීම ගතා මම පිළිකුල් කරන බ්ලිනි.” [පූර්ව සංඝ සහිත භාද්‍යසියකි] - [ඉමත් බූහන් එය වත්තකර ඇති]

විවරණය:

නියන වගයෙන්ම සර්ව බලධත් අල්ලන් පට්සාඇති බවට නබා (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණණ් 'හදීසුල් කුද්සි' හෝවත් දිව්‍ය ප්‍රකාශ ඇතුළත් හදීසයක මෙසේ දත්ත්වාසිටියහ. යමෙක් මණ්ඩ වලි (මිනුර) ට සතුරුකම් කළේ නම්, ඔහු සමග කෙසේ වූයේ නම්, ඔහු සමග කොම්ය ඇති කර ගත්තේ නම්, මම ඔහුට විරද්ධ වන බව ප්‍රසිද්ධියේ මෘදුන්වාසිටිමි.

වලි යනු: ගුද්ධිත්ත් දේව විශ්වාසයය. ගත්තාසනු දේව විශ්වාසයේ හා ගුද්ධිත්ත් තරමට අල්ලන්ගේ මිනුරුකමේ නම පංගුව පිහිටනු ඇත. මූස්ලිම්වරයාතම පරමඩිපති ඔහුට නියම කළ හා ඔහුට අනිවත් යය කළ අවනත්වීම් සිදු කරමින් හා තහනම් දැසින් වළුකෙමින් ඔහුට වඩත් ප්‍රියමනහ කටයුතු තුළින් ඔහුට සම්ප වෙයි. අල්ලන්ගේ ආදරය ලබන තුරු ඔහු අනිවත්තය කටයුතු සමග අනිරේක ක්‍රියාත්මක තුළින්ද ඔහු වෙත සම්ප වෙමින්ම සිටියි. එසේ අල්ලන් ඔහුට ප්‍රිය කළ විට, පහත සඳහන් අවයට තුළින් මෙහෙයවන්නෙකු ලෙස ඔහු පෙනී සිටියි.

ඔහුගේ ගුවනුය තුළින් ඔහුට උපකර කරයි. එබළින් අල්ලන් ප්‍රිය කරන දැහැර වෙනත් කිසිවකට ඔහු සවත් නෙනුදියි.

ඔහු දකින ඔහුගේ බල්ම තුළින් උපකර කරයි. එබළින් අල්ලන් බලන්නට ප්‍රිය කරන, ත්‍යාතියට පත්වන දැවෙත හර වෙනත් කිසිවක් දෙස ඔහු බලන්නේ නත්.

ඔහුගේ අනෙහි ඔහුට උපකර කරයි. එහෙයින් අල්ලන් සතුවු වන දැමිස වෙනත් කිසිවක් ඔහුගේ අනින් සිදු නෙකරයි.

තවද ඔහු ගමන් කරන ඔහුගේ ප්‍රසාද තුළින් ද උපකර කරයි. එහෙයින්, අල්ලන් සතුවු වන දැවෙත මිස වෙනත් දෙයක් දෙසට ගමන් කරන්නේ නත්. යහපත ඇති දැවෙත මිස වෙනත් කිසිවක් තුළින් කප වන්නේ නත්.

ඒ සමගම ඔහු අල්ලන්ගෙන් යමක් ඉල්ලා සිටියේ නම්, සඛලීන්ම අල්ලන් එය ඔහුට පිරිනමනු ඇත. ඔහුගේ ප්‍රත්ථිත්වා පිළිතුරක් බවට පත්වනු ඇත. අල්ලන්ගෙන් ආරක්ෂණ පත්‍රිය වෙත යොමු වූයේ නම් සඛලීන්ම ගුද්ධ වූ අල්ලන් ඔහුට රකවරණය දෙනු ඇත. ඔහු බියවන දින් ඔහුට මුදවැනු ඇත.

පසුව උත්තරීතර අල්ලන් මෙසේ ප්‍රච්ඡාය: මම ඔහුට සිදු කරන දැඩිලිබද මම පසුබට නොවමි. නමුන් කරුණුවක් ලෙස දේව විශ්වසියන් ආත්මය මා අත්පත් කර ගනීම ගන මම පසුබට වෙමි. හේතුව ඔහු මරණයේ දී පිළිබඳ ඔහු පිළිකුල් කරන බ්‍රහ්ම භාද්ව විශ්වසියත අත්වන වේදනව ගන අල්ලන් පිළිකුල් කරන බ්‍රහ්ම.

හදීසයේ තරය:

- මෙම හදීසය නඩි (සල්ලලේහු අලයිහි වසල්ලම්) තුමණන් තම පරම්පරාන් ගන දන්වසිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ..අල් ඉලනී" (දිව්‍ය ප්‍රකාශය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හඳුහාස් අල්ලන්ගෙන් වූවකි. නමුන් අල් කුර්ආනයේ ලක්ෂණ මෙන් එය කියවීම නමුදුමක් බවට පත් කර ගනීම, ඒ සඳහා පිරිසිදුහාවයේ අවශ්‍යතාව, අභියෝග් කිරීම, ප්‍රතිඵාශනය වන් විශේෂන්වයක් එහි නත්.
- අල්ලන්ගේ හිත මිතුරන්ට හිංසකිරීමෙන් ව්‍යුත්ක්වීම, ඔවුනට ආදරය කිරීමට උනන්දු කරවීම හැකුහුගේ මඟිමය පිළිගනීම.
- අල්ලන්ගේ සතුරන් සමග සතුරු වීමට නියෝග් කිරීම හා ඔවුන් හිතමිතුරන් ලෙස ගනීම තහනම් කිරීම.

4. ජරීඳා පිළිවෙන අනුගමනය කිරීමෙන් තෙරව තමන් අල්ලන්ගේ හිතවතුන් බව ව්‍යු කරන්නාමූසවිඛියෙකි.
5. නියම කරන ලද ක්‍රියාත්මක ඉටු කිරීමෙන් හකහනම් කරන ලද ක්‍රියාත්මක අත්හාරීමෙන් අල්ලන්ගේ හිතවත්හඩය හිමි කර ගනු ඇත.
6. නියම කරන ලද දැංචුව කිරීමෙන් හකහනම් කරන ලද දෑ අත්හාරු දැමීමෙන් පසුව ගත්තත අල්ලන් ආදරය කරන ඔහුගේ ප්‍රත්ථිතවාට පිළිතුරු දෙන හේතු සඩක අතරින් අතිරේක ක්‍රියාත්මක නිරන වීමද එකකි.
7. 'අව්‍යාපිතයා හෝ වත් දේව හිතම්තුරන්ගේ මහිමය හැඳවුන්ගේ නිලයේ උසස්හඩය පෙන්වා දෙයි.

(6337)

(46) - عن العِربَاضِ بْنِ سَارِيَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَامَ فِينَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ذَاتَ يَوْمٍ، فَوَعَظَنَا مَوْعِظَةً بَلِيغَةً وَجَلَّتْ مِنْهَا الْقُلُوبُ، وَذَرَفَتْ مِنْهَا الْعَيْنُونُ، فَقَيْلَ: يَا رَسُولَ اللَّهِ، وَعَظَنَا مَوْعِظَةً مُودِّعًا فَاعْهَدْنَا بِعَهْدِكَ، فَقَالَ: «عَلَيْكُمْ بِتَقْوَى اللَّهِ، وَالسَّمْعُ وَالطَّاعَةُ، إِنَّ عَبْدًا حَبْشِيًّا، وَسَطْرُونَ مِنْ بَعْدِي اخْتِلَافًا شَدِيدًا، فَعَلَيْكُمْ بِسُنْتِي وَسُنْنَةِ الْخَلْفَاءِ الرَّاشِدِينَ، عَصُّوا عَلَيْهَا بِالْتَّوَاحِذِ، وَإِيَّاكُمْ وَالْأُمُورُ الْمَحْدُثَاتُ، إِنَّ كُلَّ بَدْعَةٍ ضَلَالَةٌ». [صحيح] - [رواه أبو داود والترمذى وابن ماجه وأحمد]

(46) – අල්-ඉර්බන් ඉඩිනු සතියා(රැලියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. අල්ලන්ගේ දූනයනු (සල්ලල්ලෙහු අලධිනි වසල්ලම්) දිනක් අප අතර නැඟිට හදුවන් සසල කළ, ඇස්වලින් කුදාල වහිරවූ වතුරත්ය උපදෙසක් අපට දේශෙනා කළහ. එවිට 'අහෝ!අල්ලන්ගේ දූනයනුනි!' ඔබ සමුගන්නෙකු විසින් කරන උපදෙසක් අපට දේශෙනාකළෙහිය. එබ්බින් ඔබ අපට ප්‍රතිඵ්‍යුවක් දෙන්නයි' පවසනු ලැබේය. එවිට එතුමණනු' ඔබ සම අල්ලන්ට හක්තිමත් ව (ඔහු පිළිබඳ සිහියෙන්) කටයුතු කළ යුතුය. (කළ ජනික) ඉතියේෂීයනු වහලෙකු වුව ද ඔහුට සවන් දිය යුතුය. අවනත විය යුතුය. මගෙන් පසු ඔබ දරණු ලෙස ගෙවූම් දකිනු ඇත. එහෙයින් ඔබ මණග් සූන්ත්‍ය හායහමග ලෙස 'අල්-කුලාභර් රුහුදුන් හෙවත් (ප්‍රධන) පරුකධින්ගේ සූන්ත්‍ය පිළිපෘතු. එවාපුරස්චත්වක දත්වලින් අල්ලාගනු. අලුතින් ඇති කරන සම කරුණක්ම නොමැය.

විවරණය:

සිත් සසල කරන ඇස්වලින් කුදාල වගුරන ප්‍රබල උපදෙසක් නඩී (සල්ලල්ලෙහු අලධිනි වසල්ලම්) තුමණන් තම මිතුරන් අතර දේශෙනාකළහ. එවිට ඔවුනු නඩී(සල්ලල්ලෙහු අලධිනි වසල්ලම්) තුමණන්ගේ උපදේශය තුළ අතියෙක්තිභාවයක් දුටු

නිසනවන් 'අහෙස්ලේන්ගේ දුනයනුනි! මෙය සමුගන්නෙකුගේ උපදෙසක් මෙන් තිබේ' යයි ප්‍රච්ඡාවේයි. එහෙයින් එතුමණගන් පසුව තමන්ට පිළිපදිය භකී උපදෙසක් තමන්ට ලබාදෙන මෙන් ඔවුහු පත්‍රාහා. එතුමණන් 'සර්වබලධාත් අල්ලන් පිළිබඳ භක්තිමත් ව, ඔහු පිළිබඳ සිහියෙන් කටයුතු කිරීම ගනා මම ඔබ සඳහා උපදෙස් දෙමි. එය අනිවත්තය වගකීම් ඉවු කිරීමෙන් භාත්‍හනම් කරන ලද දැකින් ඉවත්වීමෙන් විය යුත්තකි' යයි ප්‍රච්ඡාහා. "සවන් දිය යුතුය. අවනත විය යුතුය" යනුවෙන් අදහස් කරනුයේ ප්‍රධානීන් භාන්‍යකයින් හට සවන් දීම හෘවනත වීමය. ඔබට ඉහළින් වහලෙකු නයකන්වයට පත් කළේ නම්, ඔහු ඔබට පරුනය කරන්නේ නම්, ඔහු ම්‍යුම් අතරින් පහන් අයකු වුව ද ඔබේ ප්‍රධානීයකු බවට ඔහු පත් කරනු ලැබුවේ නම් ඔබ ඒ ගනා පිළිකුල් නෙකළ යුතුය. ඔහුට අවනත විය යුතුය. අර්ථඩ ඇතිවීම ගනා බිය වන්න. සඛල්වීන්ම ඔහු ඔබ අතරින් ජීවත් වන අයෙකි. (නතාහෙක්) බෙන්හැරුම් දකිනු ඇත. පසුව මෙම මත ගැඹුම්වලින් මිදිය භකී කුමය එතුමණන්මැවුනට පහදිලි කළහ. එනම්, එතුමණන්ගේ පිළිවෙන භාජතුමණන්ගෙන් පසු පමිණි යහමග ලඩු කුලානුර් රුහුදීන් හෙවත් අඩු බක්ර් අස්-සිද්දීක්, උමර් ඉඩිනුල් කන්තං, උස්මන් ඉඩිනු අංගන් සහ අලී ඉඩිනු අඩී තාජිඛි (රුහුදීලුහු අන්හුම්) යන සිව් මහා පරුකයින්ගේ පිළිවෙන පිළිපදීමය. එය පූර්ස්වත්වක දන්වලින් හෙඳින් අල්ලා ගන්න යයි තවදුරටත් එතුමණන්ස්ථාප්තියා. ඉන් අදහස් කරනුයේ නඩි පිළිවෙන අවසි කර ගෙන භාජය පිළිපදීමය. දහම තුළ අලුතින් නිර්මණය කරන ලද කරුණු සම්බන්ධයෙන් එතුමණන් අවවශ්‍ය කළහ. හේතුව එසේ අලුතින් නිර්මණය කරනු ලබන සම් දෙයක්ම මුළුතෙහි පවතින බවිනි.

හඳිසයේ භරය:

1. නබ් පිළිවෙන පිළිපදීමේ හස්‍ය අනුගමනය කිරීමේ වදුගත්කම.
2. උපදෙස් පිළිබඳ සලකිලිමත් වීම සහ සින් සන්සුන් කර ගතීම.
3. එතුමණන්ගෙන් පසුව කුලාභ්‍රර් රුහුදුන් හෙවත් යහමග ලබූ සිව් මහ්‍යරුකයින් අනුගමනය කිරීමේ නියෝගය. එම සිව් මහ්‍යරුකයින් වනුයේ, අඩු බක්ර්, උමර්, උස්මන් සහ අලී (මැවුන් සියලු දනන් අල්ලන් පිළිගනින්වා) යන අය වෙති.
4. දහම තුළ අපුන් කරුණු නිර්මණය කිරීම ගත් තහනම, අපුනින් නිර්මණය කරනු ලබන සම් දෙයක්ම මුළුවිකි.
5. පෘෂකත් කටයුතුවල දී භර අන් සියලු කටයුතුවලදී මුළුවින්වරුන්ගේ කටයුතු භත්ත සිටින්නන් හට සවන් දීම හැඳවනත් වීම.
6. සියලුම වේල්වින්හි හෘවස්ථ්‍යාවන්හි සර්ව බලධේ අල්ලන් කෙරෙහි වන හක්නිමත් හඩියේ හසිහියේ වදුගත්කම.
7. මෙම සමඟය තුළ මත ගැඹුම් ඇතිවනු ඇත. එසේ සිදුවන අවස්ථාවන්හි අල්ලන්ගේ දුනයන්ගේ (සල්ලේලේනු අලයිහි වසල්ලම්) පිළිවෙන හකුලාභ්‍රර් රුහුදුන්වරුන්ගේ පිළිවෙන වෙන යොමු විය යුතුය.

(65057)

(47) - عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم أنه قال: «مَنْ خَرَجَ مِنَ الطَّاعَةِ، وَفَارَقَ الْجَمَاعَةَ فَمَاتَ، مَا تَمِيتَهُ جَاهِلِيَّةً، وَمَنْ قَاتَلَ تَحْتَ رَأْيَهُ عَمِيَّةً، يَغْضَبُ لِعَصَبَةِ، أَوْ يَدْعُو إِلَى عَصَبَةِ، أَوْ يَنْصُرُ عَصَبَةً، فَقُتِلَ، فَقُتْلَةً جَاهِلِيَّةً، وَمَنْ خَرَجَ عَلَى أُمَّتِي، يَضْرُبُ بَرَّهَا وَفَاجِرَهَا، وَلَا يَتَحَاشَى مِنْ مُؤْمِنَهَا، وَلَا يَفِي لِذِي عَهْدٍ عَاهَدَهُ، فَلَيْسَ مِنِّي وَلَسْتُ مِنْهُ». [صحيف]

[رواوه مسلم]

(47) – නඩි (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණක් ප්‍රකාශ කළ බව අඩු භූරේදිරා(රළියල්ලෙනු අන්ත්‍රා) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී: “කටවරෙකු අවනත වීමෙන් බහුරු වී, ප්‍රජනවත් වෙන්ව ගෙස් මිය යුතුණේද ඔහු අඹුන කුණයේ මිය ගිය අයකු මෙන් මිය ගෙස් ඇත. තවද කටවරෙකු නොදුටු ධැජයක් යටතේ සටන් වදා, පක්ෂයට හෝපක්ෂය වෙත ඇරුයුම් කිරීමට හෝපක්ෂයට උද්වී කිරීමට හෝදරණ වී, පසුව සකනය කරනු ලබවේ ද එසේ මරණයට පත්වීමන් ජහිලියේයා යුගයේ මරණයක් මෙන් වන්නේය. එමෙන්ම කටවරෙකු මත්ත් ප්‍රජනව විරුද්ධව බහුරු ව ගෙස්, එහි දැහැමියන්ට භාදුෂ්යාධින්ට පහර දී එහි දේවන්වය විශ්වස කළවුන්ගෙන් (මවුනට හිංසකිරීමෙන්) ඉවත්ව නොසිට, තමන් සමග ගිවිස ගත් ගිවිසුමක් ඇති අයට එය ඉවු නොකරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොත්ති. මම ද ඔහුගෙන් කෙනෙකු නොත්තිම්.” [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමත් මූස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

”කටවරෙකු කටයුතු භාර පැණකයෙහි අවනත වීමෙන් බහුරු වී, එක් නයකයකු මත එකඟවූ වූ ඉස්ලමිය කණ්ඩායම වෙන් කර, එසේ අවනත නොවී වෙන් වූ තන්ත්වයේම මිය යුතුණේද, අඹුන යුගයේ ව්‍යුහින් මිය ගියක් මෙන් ඔහු ද මියඉදනු ඇත. මවුන් නයකයෙහි අවනත වූයේ නත්. එක් කණ්ඩායමක් වෙත එකතු

වූයේ ද නත්. ඔවුහු බෙදී වෙන්ව ගෙස් එකිනෙකා මරා ගත්තෙයි." යයි නබ් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළහ.

" "සත්‍යයේ මූහුණුවර අසත්‍යයෙන් පහදිලි නෙවින ධජයක් යටතේ සටන් කරන කටරෙකු වුව ද ඔහු කෙසේ වන්නේ තම ජනත්‍ය හෝ තම ගෙත්‍ය කෙරෙහි වන උමතුව නිසා මිස ආගමට සහ සත්‍යයට සහය දක්වීමට නොත්‍රේ. එබැවින් ඔහු පහදිලි සංකෘතියකින් තෙත්ව කිසිදු දහුමකින් තෙත්ව උමතුවහියෙන් සටන් කරයි. ඔහු එම තත්ත්වයේදී මරා දමනු ලබුවහෙන් එය අදැනයේ මියරියක් හා සමතා ය" යයි නබ් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන්දීන්වාසිටියහ.

සල්ලල්ලහු අලයිහි වසල්ලම් තුමණන්ගේ සමඟයට විරද්ධාව කරලි ගසන කටරෙකු වුව ද, ඔහු එහි ධත් මිකයින් හා දුෂ්චියින් සියලු දනන් හට පහර දෙන අතර, ඔහු කරන දේ ගත්ත තක්මක් නොකරයි. එහි දේවත්වය විශ්වාස කරන්නෙකු මරා දමීමේ දඩුවමට ඔහු බිය නොත්‍රේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ හෝ ඔවුන්ගේ ගිවිසුම සමඟ කටයුතු කරන පැණකයන්ගේ ගිවිසුම ඉවු නොකරයි. එය කඩි කරයි. මෙය මහා ප්‍රජායන්ගෙන් එකකි. කටයුතුව එසේ කටයුතු කරන්නේද, මෙම දරුණු තර්ය ජනයට ඔහු සුදුස්සෙකු වන්නේය.

හදීසයේ භරය:

1. අල්ලන්ට පිටුපන කටයුතුවල භර අනෙකුන් සියලු කටයුතුවල දී කටයුතු භර පැණකයින්ට අවනත වීම අනිවත්‍ය වේ.
2. නයකය අවනත වීමෙන් බහුරු ව කටයුතු කර, මිස්ලිම්වරුන්ගේ කණ්ඩායමෙන් වෙන් වන්නට බලන උද්ධියට මෙහි දැඩි තර්ජනයක් පවතී. එහෙයින් කටරෙකු

එම තන්ත්වයේම මිය යුතුනේ ද ඔහු අදාළ යුගයේ ව්‍යීන් සිටි මත්ගයේ මත මිය ගිය අයකු මෙන් වේ.

3. උමතුවෙන් මුරණ්ඩුවෙන් සකනය කිරීම තහනම් බව මෙම හඳීසයේ සඳහන්ව ඇත.
4. ගිවිසුම් ඉටු කිරීම අනිවත්යය වේ.
5. නයකන්වයට අවනත වීම හැසුම්හික බඳීයව තුළ ආරක්ෂව, සන්සුම, සියලු තන්ත්වයන්හි විධිමත්හැබය මෙන්ම බෙංහැස්හපන ඇත.
6. ජහිලිය්යනාම් අදාළ යුගයේ විසුවන්ට සමන වීමේ තහනම්.
7. මූස්ලිම් සමූහයයේමග බඳී සිටීමේ නියෝගීය.

(58218)

(48) - عن مَعْقِلٍ بْنِ يَسَارٍ الْمُرْنَيِّ رضي الله عنه قال: إِنِّي سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَا مِنْ عَبْدٍ يَسْتَرْعِيهِ اللَّهُ رَعِيَّةً، يَمُوتُ يَوْمَ يَمُوتُ وَهُوَ غَائِشٌ لِرَعِيَّتِهِ، إِلَّا حَرَمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ». [صحيح] - [متفق عليه]

(48) – සඛල්ලින්ම මම අල්ලහ්ගේ දිනයන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට සවන් දී ඇත්තෙම් යයි පවසා මංකිල් ඉඩිනු යයත් අල්-මුදනී (රළියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: “කවර හෝගත්තෙකුට අල්ලහ් යටන් වසියන් පරුනය කිරීමට සළස්වා ඔහු මිය යන දින ඔහුගේ යටන් වසියන් රවතාසිටි තත්ත්වක මිය යන්නේ නම්, අල්ලහ් ඔහුට ස්වර්ගය තහනම් කරනු මිස වෙනත් කිසිවක් නත්.” [පූර්ව සබක සහිත හදීසයකි] - [බූහත් හාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

සඛල්ලින්ම අල්ලහ් සම කෙනෙකුටම ජනයට වගකිව යුතු භරකරුවකු බවට පත් කර ඇතයි නම් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් දන්වා සිටියි. එය නයකයකු මෙන් පෙළු භරකරන්වයක් වුව ද නිවසේ බිරියක් සිටින ගහ මුලිකයාමෙන් විශේෂීන භරකරන්වයක් වුව ද එක සමනය. ඔහු ඔහුගේ පරුනයේ අඩුපැඩු දක්වයි. ඇයට වංචාකරයි. ඇයට උපදෙස් නෙතුදයි. ඇයගේ ආගමික මෙන්ම ලෙකික අයිතිව්‍යිකම් අපනේ යවයි. මෙම දරුණු දඩුවමට මෙහු ද සුදුසුකම් ලබනු ඇත.

හදීසයේ හරය:

1. මෙම අනුරුදු ඇගැවීම ප්‍රධාන නයකයට සහ ඔහුගේ තියෙන්නයින්ට පමණක් විශේෂීන වුවක් නෙතුවේ. නමුත් අල්ලහ් යමක් භර දී ඇති සම කෙනෙකුටම එය පෙළු වේ.

2. මූස්ලීම්වරුන්ගේ කටයුතු හතුව සිටින සම් කෙනෙකුම ඔවුන්ට උපදෙස් දීම, වගකීම හැඳවුරුම් ඉටු කිරීමට උත්සහ කිරීම සහ වංචකීරීමෙන් වළුකී සිටීම අනිවත්ය වේ.
3. මහාජෙහ්කුඩාවීඡයයක වේවාපෙප්ල්ගලික හෝප්පස් වීඡයයක වේව්ස් එක් එක් හත්කරුගේ වගකීමේ ග්‍රේෂ්ඩ්ත්වය.

(5335)

(49) - عَنْ أُمِّ سَلَمَةَ أُمِّ الْمُؤْمِنِينَ رضيَ اللَّهُ عَنْهَا: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «سَتَكُونُ أُمَّرَاءٌ فَتَعْرِفُونَ وَتُنْكِرُونَ، فَمَنْ عَرَفَ بَرِيءٌ، وَمَنْ أَنْكَرَ سَلِيمًا، وَلَكِنْ مَنْ رَضِيَ وَتَابَعَ قَالُوا: أَفَلَا نُقَاتِلُهُمْ؟ قَالَ: «لَا، مَا صَلَوْا». [صحيح] - [رواه مسلم]

(49) - සඛල්වින්ම අල්ලස්නේගේ දිනයක් (සල්ලල්ලස්නු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව උම්මු සල්මා(රුහියල්ලස්නු අන්හ) තුමිය විසින් මෙසේ වත්තකරන ලදී. “සඛල්වින්ම නුඩිලාමන නයකයින් ක්‍රියක්මක වනවා ඇත. නුඩිලා (ඔවුන්ගේ ඇතැම් ක්‍රියවින්) හැඳුනන්නෙහුය. තවද නුඩිලාපිළිකුල් කරන්නෙහුය. කවරෙකු හැඳුනාගන්නේ ද සඛල්වින්ම ඔහු නිදෙස් විය. කවරෙකු පිළිකුල් කලේ ද ඔහු ආරක්ෂිත විය. නමුත් කවරෙකු පිළිගෙන අනුගමනය කලේ ද ඔහු වින්න වී යනු ඇත. ඔවුහු: ඔවුන් සමග අප සටන් කළ යුතු නෙත්විද? යයි වීමසුවෙක්. එනුමතණ් ‘නත, නුඩිලා අතර ඔවුන් සලකය ඉටු කරන තක්කල්’ යනුවෙන් පැඳුළුහ. [පූර්ව සඩක සහිත හදිසයකි] - [ඉමත් මූස්ලීම් එය වත්තකර ඇත]

විවරණය:

සඛල්වින්ම නයකයින් අප පෙනෙය කරනු ඇති බවත්, ඔවුන්ගේ ඇතැම් ක්‍රියවින් ආගමට අනුකූල බව අප දත්තක්වත්

ඒයට පටහන් ඇතුම් දැඟප ප්‍රතික්ෂේප කරන බවත් නබා (සල්ලේළෙනු අලදිහි වසල්ලම්) තුමණන් දන්වාසිටියහ. නමුත් වළක්වීමට නොකි තත්ත්වයක් මත එය හදුවතින් හෝ පිළිකුල් කළේ නම්, සඛ්‍යින්ම ඔහු ප්‍රසයෙන් භාකුහකකම්න් තියෙළේ විය. අතින් හෝවත්තයෙන් වළක්වීමට හකියා තිබා යමෙකු එය ඔවුන්ගෙන් වළක්වූයේ නම්, සඛ්‍යින්ම ඔහු ප්‍රසයෙන් මෙන්ම එයට හවුල් වීමෙන් වළකෙනු ඇත. නමුත් කටරෙකු ඔවුන්ගේ ක්‍රියා පිළිගෙන ඒ මත පිහිටා ඔවුන් අනුගමනය කළේ ද ඔවුන් විනා වී යන අයුරින්ම ඔහු ද විනා වී යනු ඇත.

පසුව ඔවුන් නබා (සල්ලේළෙනු අලදිහි වසල්ලම්) තුමණන්ගෙන් "එවත් ගුණාග ඇති කටයුතු භර උදවිය සමග අප සටන් කර, ඔවුන් එයින් වළක්විය යුතු නොවී ද?" යයි විමසුහ. එවිට එනුමණක් නත්. නුම්ලාඅතර ඔවුන් සලක් ඉටු කරන තක්කල් යයි පවුසුහ.

හදීසයේ නරය:

1. නබා (සල්ලේළෙනු අලදිහි වසල්ලම්) තුමණන්ගේ නබාන්වයේ සංකීර්ණ අතරින් එකක් වනුයේ, සිදු වන්නට යන ගුප්ත දැහැන තොරුතුරු දන්වයිටීම හැඳුන්වයිටී අයුරින්ම ඒවයිදුවීමය.
2. පිළිකුල් සහගත දැහැන තහ්නීයට පත්වීම හෝ එයට හවුල් වීම සුදුසු නත්. එය පිළිකුල් කෙත වළක්විය යුතුය.
3. ඡරීආ පිළිවෙනට පටහන් යමක් නයකයින් විසින් අලුතින් බිහි කළ විට, ඒ සම්බන්ධයෙන් ඔවුනට අවනත විය යුතු නත්.

4. මූස්ලිම් පැරුකයන්ට විරද්ධව කරලි ගසීමට අවසර නත්. හේතුව මේ නිසසිදු වන දූෂණය, ලේ වහිරීම් සහ ආරක්ෂණීය අභිම් වීම නිසෙකවත්. අකීකරු පැරුකයන්ගේ නින්දෝස්හගන හසිරීම් විද දරන්නීම සහ ඔවුන්ගේ හනිය ඉවසාසිටීම ර්ට වච්පහෘය.
5. සලකය අනි වදුගත් කරණකි. දේව ප්‍රතික්ෂේපය හාදේව අවනතහතිය වෙන් කර දක්වන නිර්ණයක එයයි.

(3481)

(50) - عَنِ ابْنِ مَسْعُودٍ رضيَ اللَّهُ عنْهُ عَنِ الثَّيِّرِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «سَتُكُونُ أَثْرَهُ وَأَمْوَارُ تُنْكِرُونَهَا» قَالُوا: يَا رَسُولَ اللَّهِ فَمَا تَأْمُرُنَا؟ قَالَ: «تُؤَدُّونَ الْحَقَّ الَّذِي عَلَيْكُمْ، وَتَسْأَلُونَ اللَّهَ الَّذِي لَكُمْ». [صحیح] - [متفق عليه]

(50) – නබා (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව ඉඩිනු මස්ලෑග් (රුඩියල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. “සඛලීන්ම මගෙන් පසුව බලපෑම් හානුමලාපිලිකුල් කරන කටයුතු සිදුවනු ඇති.” 'අහෝඅල්ලෙහිගේ දූනයණනි, ඔබ අපට නියෙන් කරනුයේ කුමක්ද?' යයි ඔවුහු විමසාසිටියෙක්. එනුමා “නුමලාමත පච්චා වගකීම් නුමලාඉට කරමින් නුමලා හිමි දී අල්ලෙහිගෙන් ඉල්ලා සිටිමය.” යයි පච්චාහා. [පූර්ව සඩක සහිත හදිසයකි] - [බූහන් භූම්ස්ලිම් හි වත්තන්හි ඇති]

විවරණය:

මූස්ලිම්වරු පැරුනය කරන ඇතැම් හරකරුවන් බිහි වනු ඇත. ඔවුන් මූස්ලිම්වරුන්ගේ වස්තුවට හාඳුනෙකුන් ලෙකික කටයුතුවලට බලපෑම් කරනු ඇත. ඔවුන් සිතන පතන පරිදි එවා අවහ්විතකරනු ඇත. එහි ඇති මූස්ලිම්වරුන්ගේ අයිතිව්‍යිකම්

ගන නෙසුලකාංච්වාල්ලේංසනය කරනු ඇතැයි නබ් (සල්ලේශ්නු අලයිහි වසල්ලම්) තුමණක්දන්වා සිටියහ. ආගම තුළ ඔබ පිළිකුල් කරන කටයුතු ඔවුන් විසින් ක්‍රියක්මක කරනු ඇත. එම තන්න්වයේ ඔවුන් සිදු කළ යුත්තේ කුමක් දැයි සහඩවරු විමසා සිටියහ. ඔවුන් ධනය අවහවිතා කරමින් ඔබේ අයිතීන් වළැක්වීම, ඔවුනට සවන් දීමේ හා ඔවුනට අවනත වීමේ වගකීමෙන් ඔබව වළක්වන්නේ නත්. ඔබ ඉවසීමෙන් කටයුතු කළ යුතුය; සවන් දිය යුතුය; අවනත විය යුතුය. තවද කටයුතුවල දී ඔවුන් සමග ගැඹු ඇති කර නෙයන යුතුය. ඔබේ අයිතීන් ඔබ අල්ලන්ගෙන් පතන්න. ඔවුන් දූහැමියන් කරන මෙන්ද ඔවුන්ගේ අපරාධ හා නපුරුකම්වලින් ආරක්ෂාකරන මෙන්ද ඔබ අල්ලන්ගෙන් පතන්න.

හදිසයේ භරය:

1. තම ප්‍රජ්‍යා අතර මතු සිදුවන කරුණු දන්වීම, පසුව එසේද දන්වයිට අයුරින්ම
2. එවසිදු වීම, නබ් (සල්ලේශ්නු අලයිහි වසල්ලම්) තුමණන්ගේ නබින්වය පෙන්වයෙන සඩකයකි.
3. පිච්චිට පත් ප්‍රද්‍රේශයසන්සුන් වීම සඳහසිදුවන්නට යන විපත්තිය ගන ඔහුට දැනුම් දීමට අවසර ඇත. එවිට ඔහු වෙත එය පමිණෙන විට, ඔහු ඉවසිලිවන්නට හකුසල් අපේක්ෂකරමින් කටයුතු කරනු ඇත.
4. අල් කුර්ඛානය හා නබ් පිළිවෙත පිළිපෑම් අර්ථ හා මත ගුම්වලින් මිදීමේ මත්ගය වේ.
5. යහපත් අයුරින් කටයුතුහර උදවියට සවන් දීමට හා අවනත වීමටන් ඔවුන්ගෙන් කිසියම් අපරාධයක් සිදු වුවද ඔවුනට එරෙහිව කරුණ නෙයසීමටන් දිරි ගන්වීම.

6. අර්බුද සිදුවන කැඳවල දී ප්‍රජාත්වන් යුතුව කටයුතු කිරීම හා නඩු පිළිවෙන අනුගමනය කිරීම.
7. මිනිසත අපරැං සිදු වුව ද තමන් වෙන ප්‍රජාත්ව වගකීම් ඉවු කිරීම ඔහු සතු වගකීමකි.
8. 'නපුරකම් දෙකකින් වඩත් අවම දැනුහැස්නිදෙක දෙකකින් වඩත් සහළේ දැනෙත්ගත යුතු වේ' යන රීතියට මෙය සංකීර්ණ කිරීම්.

(3156)

(51) - عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «كُلُّ كُمْ رَاعٍ فَمَسْئُولٌ عَنْ رَعِيَّتِهِ، فَالْأَمِيرُ الَّذِي عَلَى النَّاسِ رَاعٍ وَهُوَ مَسْئُولٌ عَنْهُمْ، وَالرَّجُلُ رَاعٍ عَلَى أَهْلِ بَيْتِهِ وَهُوَ مَسْئُولٌ عَنْهُمْ، وَالْمَرْأَةُ رَاعِيَّةٌ عَلَى بَيْتِ بَعْلَهَا وَوَلَدِهِ وَهِيَ مَسْئُولَةٌ عَنْهُمْ، وَالْعَبْدُ رَاعٍ عَلَى مَالِ سَيِّدِهِ وَهُوَ مَسْئُولٌ عَنْهُ، أَلَا فَكُلُّ كُمْ رَاعٍ وَكُلُّ كُمْ مَسْئُولٌ عَنْ رَعِيَّتِهِ». [صحیح] - [متفق علیہ]

(51) - අල්ලන්ගේ දිනයක් (සල්ලල්ලහු අලධිභි වසල්ලම්) ප්‍රකණ කළ බවට අබ්දූල්ලන් ඉඩිනු උමර් (රජියල්ලහු අන්හුම්) විසින් මෙසේ වත්තා කරන ලදී: “නුම්ලා සම් කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුම්ලා සම් කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබනු ඇත. ජනත්ව නයකන්වය දැරණ නයකයා මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගත ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. මිනිසා තම නිව්සියන් මත මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගත ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. කන්ත්ව ඇයගේ ස්වම්පුරුෂයෙන් නිවස හාම්හුගේ දරුවා මත මෙහෙයවන්නියෙකි. ඇයගේ මෙහෙයවීම ගත ඇය ප්‍රශ්න කරනු ලබනු ඇත. සේවකයා තම ස්වම්යෙන් දේපළ මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගත ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. ඒ අනුව නුම්ලාසම් කෙනෙකුම මෙහෙයවන්නෙක් බවත් නුම්ලාසම් කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබන බවත් දත්ත යුතුය.” [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහන් හාම්ස්ලිම් හි වත්ත්වී ඇත]

විවරණය:

සමජයේ වෙශෙන සම් මූස්ලිම්වරයෙකුටම එය රක්බලා ගතීමේ හාදරාගතීමේ වගකීමක් ඇති බව නඩි (සල්ලල්ලහු අලධිභි වසල්ලම්) තුමණක් පවසා ඇත. නයකයා හා ප්‍රධානීයා අල්ලන් ඔහුට හත දී ඇති දේවල හතකරුවන් වෙති. ඔහු ඔවුන්ගේ නීති ආරක්ෂකාල යුතුය, ඔවුන්ට ජීඩකරන අයගෙන්

ඔවුන් ආරක්ෂාකළ යුතුය, ඔවුන්ගේ සතුරාසමග සටන් කළ යුතුය, ඔවුන්ගේ අධිනිව්‍යීකම් උල්ලංසණය තොකළ යුතුය. නිව්‍යීයන් අතර වෙශෙන පිරිමියාකෙරහි, ඔවුන්ට නඩත්තු මුදල් සපයීම, හෙඳින් සලකීම, ඔවුන්ට ඉගන්වීම සහ ඔවුන්ට විනය කියේම යන්දිය වගකීමක් ලෙස පළරි ඇත. කන්තඩ තම ස්වත්මිපුරුෂයන් නිවෙසෙහි, ඔහුගේ නිවස හෙඳින් නඩත්තු කිරීමේ භාඥහුගේ දරුවන් රකබලයනීමේ වගකීම පළරි ඇත. ඇය ඒ ගනා වීමසනු ලබනු ඇත. වහලා සේවකයාහාකුලී කරුවා තම ස්වත්මියන් දනයෙහි තම අතේ ඇති දැනාරක්ෂාකිරීම හා ඔහුට සේවය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු වේ. ඒ ගනා ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. සම් කෙනෙකුම තමත හර දී ඇති දේවල එබැරෝක් වන අතර සම් කෙනෙකුම ඔහුගේ පැනය ගත වගකිව යුතුය.

හදීසයේ නරය:

1. මූස්ලිම් ප්‍රජ්‍ය තුළ වගකීම යනු පෙළු දෙයකි. සම් කෙනෙකුම ඔහුගේ ප්‍රමණය, ඔහුගේ හකියඩ් සහ වගකීම අනුව වේ.
2. කන්තඩක් සතු වගකීමේ හරදුරත්වය. එනම් ඇගේ සම්යන් නිවෙස් කටයුතු නඩත්තු කිරීම, දරුවන් රකබලා ගනීම වන් වගකීම් කියන්මක කිරීමය.

(5819)

(52) - عن عائشة رضي الله عنها قالت: سمعت من رسول الله صلى الله عليه وسلم يقول في بيتي هذا: «اللَّهُمَّ مَنْ وَلَيْ مِنْ أَمْرٍ أُمَّتِي شَيْئًا فَأَشْقَقُ عَلَيْهِمْ فَأَشْقَقُ عَلَيْهِ، وَمَنْ وَلَيْ مِنْ أَمْرٍ أُمَّتِي شَيْئًا فَرَفَقَ بِهِمْ فَأَرْفَقْ بِهِ». [صحيح] - [رواه مسلم]

(52) – අල්ලේන්ගේ දිනයන් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් මත්ත් මේ නිවසේ හිද කළ ප්‍රකණයකට මම සවන් දුනීම් යොමු පවසාආඉජා(රූපයල්ලනු අන්හා) තුමිය විසින් මෙසේ වත්තාකරන ලදී: “අහෝ අල්ලන්! කවරෙකු මත්ත් සමූහයේ යම් කටයුත්තක් භත්ත සිටෙගෙන, ඔවුන් මත දුෂ්කරතා ඇති කරන්නේ ද ඔබ ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු මත්ත. තවද කවරෙකු මත්ත් සමූහයේ කටයුත්තක් භත්ත සිටෙගෙන ඔවුන් සම්බන්ධයෙන් ද ඔබ මුළු ලෙස කටයුතු කරන්නේ ද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මුළු ලෙස කටයුතු කරනු මත්ත.” [පුරුෂ සඩක සහිත හදීසියකි] - [ඉමම් මුස්ලිම් එය වත්තාකර ඇතා]

විවරණය:

මුස්ලිම්වරුන් අතර සුළු හෝම්හැන්ක්වර කටයුත්තක් හෝ වේවා එවත්තක් භත ගත් සම කෙනෙකුටම අල්ලන්ගේ දිනයන්(සල්ලේලේනු අලයිහි වසල්ලම්) ප්‍රත්ථිනාකළහ. එය පෙෂු හෝ නියමින කෙත්සකට පමණක් ආවේනික භතකරන්වයක් වේවාජ්‍ය සමනාය. ඔහු ඔවුන් අතර දුෂ්කරතා ඇති කෙට ඔවුන් සමග මුළු ලෙස කටයුතු නෙකළේ නම්, සඛ්‍යාන්ම උත්තරිතර අල්ලන් ඔහුගේ අදාළ ක්‍රියාවන්ම ප්‍රතිචර දක්වමින් ඔහු වෙන දුෂ්කරතා ඇති කරනු ඇත.

කවරෙකු ඔවුන් සමග කරුණිකව කටයුතු කර, ඔවුන්ගේ කටයුතු පහසු කරන්නේ ද සඛ්‍යාන්ම අල්ලන් ද ඔහුට කරුණික වී, ඔහුගේ කටයුතු ද පහසු කරනු ඇත.

හදීසයේ භරය:

1. මුස්ලිම්වරුන්ගේ කටයුතු භර තනත්තාම්වුන් සමග භක් පමණින් කරුණිකව කටයුතු කිරීම අනිව්යය චේ.
2. ප්‍රතිඵල අදාළ ක්‍රියාවර්ගයෙන්ම පිහිටුනු ඇත.
3. මුශ්‍රු බව හෝද්ඩ් බව සලකනු ලබන පරිමණය වන්නේ අල්-කුර්ඛානයට සහ සූන්නත්වට පටහනි නොවන දස.

(5330)

(53) – عن تميم الداري رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال: «الدِّينُ النَّاصِيَحَةُ»
فُلُّنَا: لِمَنْ؟ قَالَ: «لِلَّهِ وَلِرَسُولِهِ وَلِأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ». [صحيح] - [رواه مسلم]

(53) – සඛල්ඩින්ම නඩි (සල්ලේල්ලෙහු අලයිහි වස්ලේල්ම්) තුමාපුකනා කළ බව තමීම අද්-දත් (රැඹ්යල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. “දහම උපදෙසකි” අපි, ‘කටුරුන් වෙනුවෙන් දැයි විමසා සිටියෙමු. එනමා අල්ලන් වෙනුවෙන් ද, ඔහුගේ ගුන්ථය වෙනුවෙන් ද, ඔහුගේ ද්‍රිතයා වෙනුවෙන් ද, මුස්ලිම් සමජය වෙනුවෙන් ද, ඔවුන් අතර සිටින පෙශු ජනතාව වෙනුවෙන් ද විය යුතුය.” යයි කීහි. [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තාකර ඇත]

විවරණය:

සඛල්ඩින්ම ආගම අවංකන්වය හැසිනය මත පදනම් වී ඇති බවන්, එය අල්ලන් අනිව්යය කළ පරිදි කිසීදු අඩුවක් හෝ රැව්ටීමක් හෝසීදු නෙකර පූර්ණ ව ඉටු කරන තරමටම විය යුතු බවන් නඩි (සල්ලේල්ලෙහු අලයිහි වස්ලේල්ම්) තුමණ් දන්වා සිටියා.

ඒවිට ‘කවුරුන් වෙනුවෙන් විය යුතු දැයි නබ් (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන්ගෙන් විමසන ලදී. ඒවිට එතුමණක්

පලමුව: ගුද්ධ වූ උත්තරීතර අල්ලන් වෙනුවෙන් විය යුතුය. එනම් ඔහුට අවංකව ක්‍රියා කිරීම, ඔහුට කිසිවක් භවුල් නෙකිරීම, ඔහුගේ පරිපෘෂකනත්වය, දේවත්වය හැඳුහුගේ නම හා ගුණාග විශ්වස කිරීම, ඔහුගේ කරුමහිමයට පත් කිරීම, ඔහුට විශ්වස කරන මෙන් ඇරුයුම් කර සිටීම යන්දිය තුළිනි. යයි පළුසුහ.

දෙවත්න: ඔහුගේ ගුන්ථය වෙනුවෙන් විය යුතුය. එය ගුද්ධ වූ අල් කුර්ආනයයි. එනම් එය ඔහුගේ ප්‍රකණය බවත් ඔහුගේ අවසන් ගුන්ථය බවත් ර්ට පෙර ප්‍රච්ඡා සියලුම පිළිවෙත් එය වෙනස් කරන්නක් බවත් විශ්වස කිරීම, එයට ගරුඩුහුමන් කිරීම, එය කියවිය යුතු ආකර්ෂණීය කියවීම, එහි අඩංගු නීති අනුව කටයුතු කිරීම, එහි එකිනෙකට සමක දැහැදුනාගනීම, විකති කරන්නන්ගේ විකති අදහස්වලින් ඉවත් වීම, එහි උපදෙස් පිළිබඳ අවධ්‍යය යෙමු කිරීම, එහි ඇති දතුම ව්‍යුහ්ත කිරීම, ඒ වෙත ඇරුයුම් කිරීම යන්දි කරුණු තුළිනි.

තුන්වත්න: අල්ලන්ගේ දූන මූහම්මද් (සල්ලේලේලේහු අලයිහි වසල්ලම්) තුමණන් වෙනුවෙන් විය යුතුය. එනම්: සඛලීන්ම එතුමණන් අවසන් දූනයාබව විශ්වස කිරීම, එතුමණන් ගෙන ආ දි සම්බන්ධයෙන් එතුමණන්ව සහනික කිරීම, එතුමණන්ගේ නියෝන පිළිපෑදීම, එතුමණන් තහනම් කළ දැයින් වළකී සිටීම, එතුමණන් ගෙන ආ දැයින් හර වෙනත් කිසිවකින් අල්ලන්ට නමස්කර නෙකිරීම, එතුමණන්ගේ අයිතියට ගරු කිරීම, එතුමණන්ට ගෙවෙය කිරීම, එතුමණන්ගේ ඇරුයුමට ප්‍රච්ඡා කිරීම, එතුමණන්ගේ පිළිවෙත ව්‍යුහ්ත කිරීම හැ එතුමණන් ගන පවතින වෛශ්නා ප්‍රතික්ෂේප කිරීම යන්දිය තුළිනි.

සිව්වන්න: මූස්ලීම් නයකයින් වෙනුවෙන් විය යුතුය: එය සත්‍යය තුළ ඔවුන්ට උපකර කිරීම, ඔවුන් සමග වඳු විවදී නොකිරීම සහ අල්ලන්ට අවනත වන කටයුතුවල දී ඔවුනට සවන් දීම හකිකරු වීම තුළිනි.

පස්වන්න: මූස්ලීම්වරන් වෙනුවෙන් විය යුතුය: එය ඔවුන් සමග ත්‍යාගීමේ කටයුතු කිරීම, සත්‍යය වෙන ඔවුට ඇරුණුම් කිරීම, ඔවුනට අන්වන හඩියක දැකින් ඔවුන් වළක්වීම, ඔවුනට සෙන සලසන්නට ප්‍රිය කිරීම, යහපත හඳුල්ලන් පිළිබඳ මතකය ගෙන දෙන කටයුතු වලදී ඔවුනට සහයෝග්‍ය දී කටයුතු කිරීම යන්දිය තුළිනි.

හදිසයේ භරය:

1. සියලු දෙනාවෙනුවෙන් උපදෙස් දීමේ නියෝගීය.
2. දහම ගතු උපදෙස් දීම යන ස්ථාවිරයේ වදාගත්කම.
3. ප්‍රතිපත්තීන්, ප්‍රකණ හැකියාවන් යන්දී දහමට අන්තර්ගත වී නිබීම.
4. උපදෙස් දෙනු ලබන්නායටිමෙන්, තමන් පිරිසිදු කර ගනීම හාඛුව යහපත අජේක්ෂකිරීම උපදෙස් දීමෙන් අජේක්ෂණකරුයි.
5. කරණු කෙටියෙන් දක්වා පසුව ඒවාස්තර කිරීම නඩි (සල්ලේලනු අලධිහි වසල්ලම්) තුමණන්ගේ ඉගන්වීමේ විශිෂ්ට ක්‍රමවේදය.
6. වචන් වදාගත් දෙයින් පසු වදාගත් දෙයින් පටන් ගනීම: නඩි (සල්ලේලනු අලධිහි වසල්ලම්) තුමණන් උපදෙස අල්ලන් වෙනුවෙන් යයි පටන් ගෙන පසුව ඔහුගේ ආගම් වෙනුවෙන් හැසුව ඔහුගේ දූනයණන් වෙනුවෙන් පසුව

මුස්ලිම් නයකයින් වෙනුවෙන් හැජුව පෙළු මුස්ලිම්වරන්
යනුවෙන් යනදී ලෙස පිළිවෙළට විය.

(4309)

(54) - عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ: تَلَأْ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ هَذِهِ الْآيَةُ: {هُوَ الَّذِي أَنْزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخْرُ مُتَشَابِهَاتٍ فَإِنَّمَا الَّذِينَ فِي قُلُوبِهِمْ رَيْغُونَ فَيَتَبَعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاءَ الْفِتْنَةِ وَابْتِغَاءَ تَأْوِيلِهِ، وَمَا يَعْلَمُ تَأْوِيلُهُ إِلَّا اللَّهُ، وَالرَّاسِحُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلُّ مِنْ عِنْدِ رَبِّنَا وَمَا يَدَّكُرُ إِلَّا أُولُو الْأَلْبَابِ} [آل عمران: 7]. قَالَتْ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «فَإِذَا رَأَيْتَ الَّذِينَ يَتَبَعُونَ مَا تَشَابَهَ مِنْهُ فَأُولَئِكَ الَّذِينَ سَمِّيَ اللَّهُ، فَاقْحَدُهُمْ». [صحیح] - [متفق عليه]

(54) – ආංශ්‍රා (රළියල්ලෙහු අන්හා) තුමිය විසින් මෙසේ වත්තා කරන ලදී: අල්ලෙහිගේ දුනයක්-සල්ලෙලෙහු අලයිහි වසල්ලම් මෙම අල්-කුර්ඛාන් පෘථිග පර්‍යනය කළහ: "මහු වනහි, තුම් වෙත ධර්ම ගුන්ථය පහළ කළේය. එහි පහැදිලි කින්දු සහගත වකි ඇත. ඒවාය්‍රම ගුන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවාවිටිඩ වූ අර්ථයන්ගෙන් සමන්විත වකි ය. එබැවින් තම හදවන් තුළ ව්‍යකුලන්වය ඇත්තන් වූ කළි, ඔවුන් කළහකම් කිරීමේ අපේක්ෂණවන් ද, එහි අර්ථ විකති කිරීමේ අපේක්ෂණවන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දැජනුගමනය කරනි. එහි යථ්ථ්‍යය අල්ලන් භාග්‍යීරු දැනය ඇත්තවුන් හර වෙන කිසිවෙකු නොදුන්නේය. තවද අපි එය විශ්වාස කළේමු. 'සියල්ල අපගේ පරම්පරියන් වෙනිනි' යයි ඔවුහු පව්‍යනි. බුද්ධීමත් අය හර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නතු." (ආල ඉමරන් 7 වන වක්‍ය). එතුමිය තවදුරටත්, "එහි විවිධ අර්ථයන්ගෙන් යුත් දැජනුගමනය කරන්නන් ඔබ දුටු විටෙක, අල්ලන් නම් කර ඇත්තෙක් ඔවුහුමය. තුම්ලා ඔවුන්ගෙන් ප්‍රවේශම් වන්න" යයි අල්ලන්ගේ දුනයක් (සල්ලෙලෙහු අලයිහි වසල්ලම්) පවසාසිටි බව ප්‍රකාන කර සිටියය. [පූර්ව සඩක සහිත හඳුසියකි] - [බ්‍රහ්ම හාමුස්ලිම් හි වත්තන්වි ඇතා]

විවරණය:

අල්ලන්ගේ දිනයනුත් (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) : "මහු වනහි, නුම වෙන ධර්ම ගුන්ථය පහළ කලේය. එහි ප්‍රභාදීලි තීන්දු සහගත වක්‍රී ඇත. ජ්‍වාධර්ම ගුන්ථයේ මූලය යි. තවද ද අනෙක් ජ්‍වාවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වක්‍රී ය. එබැවින් තම හදවත් තුළ වසකුලත්වය ඇත්තන් වූ කළි, ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂණවත් ද, එහි අර්ථ විකති කිරීමේ අපේක්ෂණවත් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දී අනුගමනය කරනි. එහි යථ්ථාය අල්ලන් හා ගැඹුරු දෙනය ඇත්තවුන් හර වෙන කිසිවෙකු තොඳන්නේය. තවද අපි එය විශ්වස කළේම්. 'සියල්ල අපගේ පරමධිපති වෙතිනි' යයි ඔවුනු පවසනි. බුද්ධිමත් අය හර වෙනත් කිසිවෙක් මෙතෙහි කරන්නේ නත්." යන (ආලු ඉම්රන් 7 වන) පස්‍ය පර්‍යනය කළහ.

සඛ්‍යීන්ම තම නඩ්වරයන් වෙන අල් කුර්ආනය පහළ කලේ තමන් බවත්, එහි

විකතිහවය නති ප්‍රභාදීලි සඩක සහ තීන්දු සහගත වක්‍රී ඇති බවත් එය දේව ගුන්ථයේ මූලය හායෝමුව බවත් මත භේදයක් හටගන් විටෙක ජ්‍වාව යෙමු විය යුතු බවත් අල්ලන් එහි දන්වා සිටියි. තවදුරටත් විවිධ වූ අර්ථ බෙනෙමු යියකින් සමන්විත වක්‍රී ද ඇති බවත් ඇත්තූ මිනිසුනට ජ්‍වාවයනි අර්ථ වසකුල වී ඇති බවත්, එසේ නතාහෙන් එම පස්‍ය හා අනෙක් පස්‍ය අතර පරස්පරත්වයන් ඇති බව ඔවුන් සිතන බවත් දන්වා සිටියේය. පසුව අල්ලන් මෙම පස්‍ය සමග ක්‍රියාකාල යුතු ආකර්‍ය ප්‍රභාදීලි කලේය. ඔවුන්ගේ හදවත් තුළ සත්‍යයෙන් ඉවතාත නැඹුරුන්වත් ඇති හාප්‍රභාදීලි තීරණක්මක වක්‍රී අත්හර විවිධ අර්ථයන්ගෙන් සමන්විත දී පිළිපදින්නන් වනහි, ඔවුන් එමගින් කලහකම් කිරීමටත් මිනිසානෙමූග යවත්නාවත් අපේක්ෂකරනි. එමෙන්ම ඔවුන්ගේ ආගේන්ට අනුගත වන පරිදි අර්ථ දක්වීමට අපේක්ෂා

කරනි. නමුත් ගැඹුරු යෙකාය ඇත්තවුන් මෙම විවිධ අදහස් ඇති දැහැලුනාගනීනි. තීරණක්මක දැවෙන එය යෙමු කරනි. එය විශ්වාස කරනි. සබඳින්ම එය උත්තරීතර අල්ලන්ගෙන් බවත් එහි යමක් විකති වීමට හෝපරස්පර වීමට හෝකිසිදු ඉඩක් නති බවත් විශ්වාස කරනි. එය මෙනෙහි කර එමගින් උපදෙස් ලබනුයේ මතා බුද්ධිය ඇත්තවුන් පමණය. පසුව නබි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් දේවත්වය විශ්වාස කළවුන්ගේ මතාව වන ආරූපා (රැඳියල්ලේනු අන්හා) තුමියට මෙසේ පවසාසිටියහ. ඔබ විවිධ අදහස් ඇති දැපිළිපදින්නන් ඔබ දුටු විටෙක "තම හදවත් තුළ ව්‍යකුලන්වය ඇත්තන්වූ කළී" යන වදනෙහි අල්ලන් නම් කර ඇත්තේ ඔවුන් ගත බව එතුමියට දන්වසිටි අතර ඔවුනට අවවැකු කරන මෙන් ද ඔවුනට සවන් නොහැර මෙන් ද පවසාසිටියහ.

හදීසයේ භරය:

1. අල්කුර්ආනයේ පස් අතර තීරණක්මක පස් ඇත. එහි සංකීර්ණ ප්‍රජාතාන්ත්‍රික ප්‍රජාතාන්ත්‍රික අර්ථය ඉස්මතු ව පවතී. එමෙන්ම විවිධ අදහස් ඇති පස් ද ඇත. ඒවා අදහස් බෙනෙහුත්‍රියකින් සමන්විත අතර එය වටහාගන්මට හානිරික්ෂණය කිරීමට අවස්ථා වේ.
2. ව්‍යකුලන්වයෙන් පසුවන්නන්, ආගමික වශයෙන් නවස කටයුතු බිජි කරන්නන් හාමිනිස්‍යනෙමෙන් යටතු පිණිසන් ඔවුන් විකති තත්ත්වයට පත් කරනු පිණිසන් ගැඹුල හා ප්‍රශ්න හෙළන්නන් සමග ආගුර කිරීම ගත අවවැකු කිරීම.
3. පස්ය අවසනයේ උත්තරීතර අල්ලන් ප්‍රකාශ කර ඇත්තේ "බුද්ධිමත් අය හර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නතු" යනුවෙනි. එය ව්‍යකුලන්වයෙන් පසුවන්නන් පිටු

දකීමින් හායුඡූරු දෙකය ඇත්තන් පසුසුමට ලක් කරමිනි.
ඉන් අදහස් කරන්නේ කවරෝ මෙනොහි නෙකර, උපදෙස්
නොරුබඩනම ආගබින් අනුගමනය කළේ ද ඔහු
ප්‍රඛුද්ධිමතුන් අතරින් නෙවින්නේය.

4. විවිධ කරණු පිළිපදිම සින් ව්‍යකුලන්වයට පත්වීමට හේතු වේ.
5. අර්ථය නෙවිච්චෙන විවිධ අදහස්වලින් යුත් පස්,
තීරණක්මක පස් වෙත යොමු කළ යුතු වේ.
6. අල්-කුර්ආනයේ ඇත්තැම් පස් තීරණක්මක පහැදිලි පස් ලෙස
හනවත් පස් විවිධ අදහස්වලින් යුත් පස් ලෙස අල්-ලේන් පත්
කර ඇත. එය මුළුවුවන්ගෙන් දේවත්වය විශ්ව්‍ය කරන
උද්ධිය කවුරුන්දයි වෙන්කර හඳුනුගැනීම සඳහාමිනිසා
වෙනුවෙන් වූ පරීක්ෂණයකි.
7. අල්-කුර්ආනයේ විවිධ අදහස් ඇති පස් තුළට ව්‍යුත්මේ දී අන්
අයට වඩාවත්තුන්ගේ ග්‍රේෂ්‍යාත්මක මතු වීම ඒවානෙහි
ආසුපත්‍ර පිළිබඳ බුද්ධියට දහුවත් කිරීම එය ඒවානිර්මණය
කළ දෙවිදුන්ට යටත්වී ඒවානෙහි නොහැකියා පිළිගනීම
සඳහාය.
8. ගැඹුරු දෙකයේ මහිමය හාස්‍යාති ස්ථාවරව සිටීමේ අවශ්‍යතාව.
9. "එහි යථාත්ථය අල්-ලේන් හායුඡූරු දෙකය ඇත්තවුන් භර
වෙන කිසිවෙකු නොහැන්නේය." යන පස්යේ අල්-ලේන් යන
පදයෙන් නතර කිරීමෙහි විචරකයින් සතුව ප්‍රකාශ දෙකක්
ඇත. ඒ අනුව කවරෝ අල්-ලේන් මත නතර කළේ ද එවිට
'යථාත්ථය' යන පදයෙහි අදහස යම් දෙයක සඳහාන්ත්වය
හාස්‍යාති සරය පිළිබඳ දහුම සහ එය වටහාගැනීමට කිසිදු
මගක් නත් දැයුන්නය. එය අල්-ලේන්ගේ දහුමට පමණක්

බලපෙළත්වෙන ප්‍රකාශය හඳුවශන් හේත්ති වත්ති කරුණු ජේය. ගැහුරු දෙකාය ඇත්තේත්වීය විශ්වස කරනි. එහි යථ්ත්වය අල්ලන් වෙන හතු කර යටහන් පහන් වෙති. කවරෙකු අල්ලන් යන පදයෙන් නතර නෙවී, අඛණ්ඩව කියවන්නේ ද එවිට 'යථ්ත්වය' යන්නෙහි අදහස විග්‍රහ කිරීම, නිරඛිරණය කිරීම, ප්‍රහාදිලි කිරීම යන අදහස ගෙන දෙයි. එවිට අල්ලන් එය ගත් දත්තාජතර ගැහුරු දෙකාය ඇත්තන් ද ඒ ගත් දතියි යන්නෙන් අදහස් වේ. ඔවුනු ඒවාකා විශ්වස කරන අතර ඒවානිරණන්මක දැම්වත යෙමු කරනි.

(65062)

(55) – عن أبي سعيد الخدري رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «مَنْ رَأَى مِنْكُمْ مُنْكَرًا فَلْيَعْرِهْ بِيَدِهِ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِلْسَانِهِ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِقَلْبِهِ، وَذَلِكَ أَضْعَفُ الْإِيمَانِ». [صحیح] - [رواه مسلم]

(55) – අල්ලන්ගේ දූතයන් (සල්ලල්ලෙහු අලධිහි වසල්ලම්) කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව පවසමින් අඩු සර්ද් අල් කුද්දි (රළියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. "ඔබ අතරින් කිසිවකු හෝයම් පිළිකුල් සහගත දෙයක් දුටුවේ තම්, ඔහු එය ඔහුගේ අතින් වළැක්වීය යුතුය. (එයට) ඔහු අපෙන්හස්න් වූයේ තම්, එවිට ඔහුගේ දිවෙන් ද (එයට ද) ඔහු අපෙන්හස්න් වූයේ තම්, ඔහුගේ හදවතින් ද විය යුතුය. එය ර්මන් හෙවත් දේව විශ්වසයේ අවමම නිලයයි." [පූර්ව සංකීර්ණ සහිත භාෂ්යකි] - [ඉමති මූස්ලිම් එය වත්තාකර ඇතා]

විවරණය:

තම හකියා අනුව පිළිකුල් සහගත දැවැලක්වන මෙන් තබා (සල්ලල්ලෙහු අලධිහි වසල්ලම්) තුමණන්නියෙන් කරනි. - එය

අල්ලන් භාඥුගේ දිනයක්න් තහනම් කළ සියලු දැමු වේ. ඔහු යම් පිළිකුල් සහගත දෙයක් දුටු විවෙක, ඔහුට හකියව් ඇත්තම් ඔහු එය ඔහුගේ අතින් වළක්විය යුතුය. එයට නොහකී වූයේ නම් ඔහු තම දිවෙන් එය වළක්විය යුතුය. එනම් කෙනෙකු කළ වරදින් වළක්වා එහි හතිය ඔහුට පහදිලි කර දී එම නපුර වෙනුවට යහපත වෙන ඔහුට මග පෙන්වීම තුළිනි. එම ස්ථ්‍යිරයේ හිද ඔහුට එය වළක්විය නොහකී වූයේ නම්, එම පිළිකුල් සහගත දැපිළිකුල් කරමින් භාතමන්ට එය වළක්විය හකි නම් තමන් එය වළක්වන බවට තරයේ අධිෂ්ඨා කරමින් ඔහු තම හදවතින් එය පිළිකුල් කළ යුතුය. පිළිකුල් සහගත දැවළක්වීමේ විෂයෙහි ර්මන් නොහන් දේව විශ්වසයේ දුර්වලතම මට්ටම වන්නේ හදවතින් එය පිළිකුල් කිරීමය.

හදිසයේ හරය:

1. මෙම හදිසය පිළිකුල් සහගත දැඩික්වීමේ ස්ථ්‍යිරයන් පහදිලි කිරීමේ විෂයෙහි මූලික හදිසයකි.
2. පිළිකුල් සහගත දැසින් වළක්වීමෙහි පිළිපදිය යුතු අනුපිළිවෙළ, ජ්‍යෙෂ්ඨාල්ල තම හකියව් හතාම ගක්නියේ ප්‍රමණයට අනුව විය යුතුය.
3. පිළිකුල් සහගත දැසින් වළක්වීම දහම තුළ ඇති අති වදුගන් අංගයකි. කිසිවෙකුගෙන් හෝ එය පහ වී නොයි. සම් මුස්ලිම්වරයකුටම තම හකියව් අනුව එය ප්‍රචාරේ.
4. යහපත නියෙන් කිරීමන් පිළිකුල් සහගත දැසින් වළක්වීමන් දේව විශ්වසයේ කරණු අතරින් වන්නකි. තවද, ර්මන් නොහන් දේව විශ්වසය අඩු වඩා වනු ඇත.
5. පිළිකුල් සහගත දැසින් වළක්වීමෙහි දී එම ක්‍රියව් පිළිකුල් සහගත බව දැන සිටීම එහි කෙන්දේසියකි.

6. පිළිකුල් සහගත දැනහනම් කිරීමෙහි දී රේට වචකරපතල වරදක් සිදු නොවීමට වග බලාගතීම ද එහි කෙක්දේසියකි.
7. පිළිකුල් සහගත දැඩින් වළක්වීම සඳහාමූස්ලිම්වරයකු දැනගත යුතු විනය භාකෙක්දේසි බෙනෙහත්යක් ඇත.
8. පිළිකුල් සහගත දැඩික්වීම සඳහානීතිමය ප්‍රතිපත්තියක්, දහුමක් සහ තීක්ෂණ බුද්ධියක් අවශ්‍ය වේ.
9. භද්‍රවතින් ප්‍රතික්ෂේප නොකිරීම ර්මන් නොනෙහන් දේව විශ්ව්‍යයේ දුර්වලකම පෙන්නුම් කරයි.

(65001)

(56) - عَنِ النَّعْمَانِ بْنِ بَشِيرٍ رَضِيَ اللَّهُ عَنْهُمَا عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَثُلُ الْقَائِمِ عَلَى حُدُودِ اللَّهِ وَالوَاقِعِ فِيهَا، كَمَثُلِ قَوْمٍ اسْتَهْمُوا عَلَى سَفِينَةٍ، فَأَصَابَ بَعْضُهُمْ أَعْلَاهَا وَبَعْضُهُمْ أَسْفَلَهَا، فَكَانَ الَّذِينَ فِي أَسْفَلِهَا إِذَا اسْتَقَوْا مِنَ الْمَاءِ مَرُوا عَلَى مَنْ فَوْقُهُمْ، فَقَالُوا: لَوْ أَنَا حَرَقْنَا فِي نَصِيبِنَا حَرْقًا وَلَمْ نُؤْذِ مَنْ فَوْقَنَا، فَإِنْ يَتْرُكُوهُمْ وَمَا أَرَادُوا هَلَكُوا جَمِيعًا، وَإِنْ أَخْدُوا عَلَى أَيْدِيهِمْ تَجْوَى، وَنَجَوْا جَمِيعًا». [صحیح] - [رواه البخاری]

(56) – නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණක් ප්‍රකාශ කළ බව අන්-නු:මන් ඉඩිනු බැංස් (රූපියල්ලෙහු අන්හුම) විසින් මෙසේ වත්තකරන ලදී: “අල්ලන්ගේ සීම්වින් තුළ ස්ථාවිට සිටින්නඩ හා එහි ව්‍යුත්තන්නඩ උපමඩ නඩක (ස්ථානයක් සඳහා) කුසපන් අදින පිරිසක් මෙනි. පසුව ඔවුන්ගෙන් පිරිසක් එහි ඉහළ කෙටිස ද තවත් පිරිසක් එහි පහළ කෙටිස ද ලබාගන්නේය. එහි පහළ කෙටිසේ සිටින්නන් ජලය ලබාගනීමට අවශ්‍ය වූ විට ඉහළ සිටින්නන් වෙත යන්නට ඔවුනට සිදු විය. පසුව ඔවුහු: 'අපට ඉහළින් සිටින්නන්ට කරදර නෙකර අපගේ කෙටිසෙහිම අපි විවරයක් සහුගන්නේ නම් මත්ව' යයි ප්‍රච්‍යාවේයි. මෙවුන් සිතන පරිදිම කරන්නට ඔවුහු ද මෙවුන් අන්හර දැමුවේ නම්, ඔවුන් සියලු දෙනම විනා වී යනු ඇත. නමුන් ඔවුහු මෙවුන්ගේ අන්වලින් අල්ලන් ගන්නේ නම්, ඔවුන් ද දිවි ගලව්‍යන්නාසනරම සෙසු සියලු දෙනා ද දිවි ගලවා ගනු ඇත.” [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමම් බුහත් එය වත්තකර ඇත]

විවරණය:

අල්ලන්ගේ සීම්වින් තුළ ක්‍රියාකරන්නන් යනු අල්ලන්ගේ නියෝගී මත ස්ථාවිට සිටින්නන්ය. යහපත විධනය කෙට අයහාපතින් වළක්වන්නන් හට නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණණ් උපමඩක් ගෙනහර පහු. එමෙන්ම අල්ලන්ගේ සීම්වින්ගෙන් ඉවතා ව්‍යුත්තන්න යනු යහපත

විධනය කිරීම අත්හර දම්ජයහපන සිදු කරන්නන් හට ද උපමා ගෙන භරු පසු. එහි බලපෑම් ප්‍රජත්වී සත්ථකත්වයයි. එනම් එය නඩුක ගමන් කරන පිරිසක් මෙනි. නම්වී ඉහළ මහලේ සිටින්නේ කවුද? එහි පහළ මහලේ සිටින්නේ කවුදයි තෙත් ගනීමට ඔවුනු කුසපත් ඇද්දෙයේ. ඒ අනුව ඔවුන්ගෙන් පිරිසකට ඉහළ මහල ද තවත් පිරිසකට පහළ මහල ද හිමි විය. පහළ මහලේ සිටින්නන් හට ජලය ඇද ගනීමට අවශ්‍ය වූ විට, ඔවුනට ඉහළින් සිටින්නන් වෙන යම්ව සිදු විය. පහළ මහලේ සිටින අය 'අපට ඉහළින් සිටින්නන් හට කරදර තෙකර, අපගේ මේ පහළ ස්ථානයේම විවරයක් සඳහා ලබයනිම්' යයි ප්‍රජාවෙයි. ඉහළ සිටින්නන් එය සිදු කරන්නට ඔවුනට ඉඩ දී බලාසිටියේ නම්, නඩුන් සමගම ඔවුන් සියලු දෙනම ගිලි යනු ඇන. මෙමුන් ඔවුන් ව එයින් වළක්වූයේ නම්, ඔවුන් නතර කළේ නම් දෙපිරිසම මිදෙනු ඇත.

හදිසයේ භරය:

1. සමඟය ආරක්ෂකරනු පිණිසන්, ඔවුන් මුදවනනු පිණිසන් යහපන විධනය කිරීමේ භාෂයහපතින් වළක්වීමේ වදුගන්කම
2. සිනට භාගාන අයුරින්, බුද්ධියට වළහෙන අයුරින් උපමා ගෙන භරු පමු ඉගන්වීමේදී පිළිපදිය යුතු ක්‍රියාමන්ගයකි.
3. ප්‍රසිද්ධියේ සිදුවන පිළිකුල් සහගත ක්‍රියවික් තෙක්මැක්වීම නපුරකි. එහි භානිය සියලු දෙනසාටම නඩුන හඳු එනු ඇත.
4. සමඟයේ විනාය පෙළ ගැඹුසනුයේ, වර්දි කරන මිනිසුන් හට මහපෙනුම්වී දුෂ්චරකම් කරමින් ජීවන් වීමට ඉඩ දී බලා සිටීමය.

5. ක්‍රියාදායන් විධිමත් විමට, වර්දි හසුරීම් සමග වන යහපත් ටේතනප්‍රමණවත් නොත්වී.
6. යමක් නියෝචිත පුද්ගලයෙකුට පමණක් තොප්ටිරාජ්‍ය බෙදා ගනීම මූස්ලිම් සමඟයේ වගකීම වන්නේය.
7. නියෝචිත පිරිසක් කරන වර්දි ඩේනුවෙන් ඔවුන් ඉන් වළක්වනු නොලැබේ නම්, දඩුවම පෙශුවේ සමස්තයටම පහා වන්නේය.
8. වර්දි කරන්නෙකුහක මිනිසුන් මෙන් තම නපුර සමඟයට යහපතක් සිදුවන්නක් සේ පෙන්වයනියි.

(3341)

(57) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ دَعَا إِلَى هُدًى كَانَ لَهُ مِنَ الْأَجْرِ مِثْلُ أُجُورِ مَنْ تَبَعَهُ، لَا يَنْفَصُرُ ذَلِكَ مِنْ أُجُورِهِمْ شَيْئًا، وَمَنْ دَعَا إِلَى ضَلَالٍ كَانَ عَلَيْهِ مِنَ الْإِلْهَمِ مِثْلُ آثَامِ مَنْ تَبَعَهُ، لَا يَنْفَصُرُ ذَلِكَ مِنْ آثَامِهِمْ شَيْئًا». [رواه مسلم] - [صحیح] - [رواه مسلم]

(57) - සඛල්වීන්ම අල්ලහේගේ දිනයක්න් (සල්ලල්ලහේ අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු නුරෝධිරා(රූපියල්ලහේ අන්හු) තුමා විසින් මෙසේ වත්තකරන ලදී: “කටරේකු යහමග වෙත ඇරුයුම් කළේ ද ඔහුට අනුගමනය කළවුන් සතු කුසල් භාසුමන කුසල් ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ කුසල්වලින් කිසිවක් එය අඩු කරන්නේ නත්ත. එමෙන්ම කටරේකු නොමග වෙත ඇරුයුම් කළේ ද ඔහුට අනුගමනය කළවුන් සතු ප්‍රසයන් භාසුමන ප්‍රසය ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ ප්‍රසයෙන් කිසිවක් එය අඩු කරන්නේ ද නත්ත.” [පූර්ව සබක සහිත භැඳීසියකි] - [ඉමත් මූස්ලිම් එය වත්තකර ඇති]

විවරණය:

කටරේකු සත්‍යය සහිත සංජ්‍ර මත්‍යය වෙත වචනයෙන් හෝ ක්‍රියාත්මක හෝ නිසුනට මග පෙන්වා ඇරුයුම් කර, දිරි ගන්වුයේ ද ඔහුට අනුගමනය කළවුන් සතු කුසල් භාසුමන කුසල් ඔහුට ද හිමිවනු ඇත. අනුගමනය කරන්නගේ කුසලින් කිසිවක් එය අඩු කරන්නේ නත්ත යයි නබා (සල්ලල්ලහේ අලයිහි වසල්ලම්) තුමණක්ප්‍රභාදිලි කළහ. එමෙන්ම කටරේකු වර්දි භාප්‍රය ඇති නපුරු ව්‍යුහ මත්‍යයක් වෙත හෝ අනුගමන නොවන කටයුත්තක් වෙත හෝ වචනයෙන් හෝ ක්‍රියාත්මක මග පෙන්වා ඔවුනට ඇරුයුම් කළේ ද ඔහුට අනුගමනය කළවුන් සතු ප්‍රසයන් භාසුමන ප්‍රසයන් ඔහුට ද හිමිවනු ඇත. ප්‍රසකම් කළවුන්ගෙන් කිසිදු ප්‍රසයක් එය අඩු කරන්නේ ද නත්ත.

හඳිසයේ භරය:

1. මහපරමනයෙන් ඩෝෂුලවෙන් හෝයහමග වෙන ඇරුණුම් කිරීමේ මහිමය. සඛළුන්ම ඇරුණුම් කරන්නව, ඔහුව පිළිපදින්නසුතු කුසල් හිමි වන්නේය. එය උත්තරීනර අල්ලන්ගේ අනිමහත් හන්සයයින පූර්ණවත් උපකරයයි.
2. මහපරමනයෙන් ඩෝෂුලවෙන් හෝට්ටිවානෙමග වෙන ඇරුණුම් කිරීමේ බරපතලකම. සඛළුන්ම ඒ වෙන ඇරුණුම් කරන්නහට එය සිදු කරන්නන්ගේ පව් බර ද ප්‍රච්චරෙනු ඇත.
3. ප්‍රතිඵල අදාළ ක්‍රියාවර්ගයෙන්ම පිහිටයි. එහෙයින් කවරෙකු යහපත වෙන ඇරුණුම් කළේ ද එය සිදු කළ තහනත්තව හිමි කුසල් හසුමන කුසල් ඔහුව හිමි වන්නේය. එමෙන්ම නපුරක් වෙන ඇරුණුම් කළේ ද එය සිදු කරන්නන්ගේ පව් බර ඔහු මත පිහිටනු ඇත.
4. මිනිසුන් බලසිරිය දී, ප්‍රසිද්ධියේම පව් කිරීමෙන් හැඳුනී දී ඔහුව අනුකරණය කිරීමෙන් මුස්ලිම්වරයෙකු පරිස්සම් විය යුතුය. මන්ද ඔහු එසේ කිරීමට අනුබල නොහැරන්නත් ඔහු අනුකරණය කරන තහනත්තවිසින් ඔහු පව් කරයකු වනු ඇත.

(3373)

(58) - عن أبي مسعود الأنصاري رضي الله عنه قال: جاء رجُلٌ إلى النبي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقالَ: إِنِّي أُبَدِعُ بِي فَاحْمِلْنِي، فَقَالَ: «مَا عِنْدِي»، فَقَالَ رَجُلٌ: يَا رَسُولَ اللهِ، أَئِنَّ أَدْلُهُ عَلَى مَنْ يَحْمِلُهُ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ ذَلَّ عَلَى خَيْرٍ فَلَهُ مِثْلُ أَجْرِ فَاعِلِيهِ». [صحيح] - [رواه مسلم]

(58) – අඛ මස්ලගද් අල්අන්සත් (රැලියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. මිනිසේක් නබ් (සල්ලල්ලහු අලධිහි වසල්ලම්) තුමණන් වෙන පම්පෑ, "සඩලින්ම නඟ යන්නට සතෙකු නොතිව මම පසුබට වී සිටිමි. එහෙයින් මකාවත්ගන යන සතෙකු සූදනාම් කර දෙන්නැයි පවසා සිටියේය. එවිට එතුමණක් "මා සතුව එවන්නක් තත්" යියි ප්‍රච්ඡන. එවිට මිනිසකු, "අහෝ අල්ලහිගේ ද්‍රීතයක්නි! ඔහුව නාවත්ගන යන අයකු මම පෙන්වා දෙන්නම්" යියි ප්‍රච්ඡන. එවිට අල්ලහිගේ ද්‍රීතයක්මෙසේ ප්‍රච්ඡන: "කවරෙකු යම් යහපතක් වෙන මග පෙන්වන්නේ ද එය සිදු කළ තත්ත්ත්වක් ජ්‍රීතිවල මෙන් ඔහුට ද හිමිවනු ඇත." [පූර්ව සඩක සහිත භාෂ්යයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තාකර ඇතා]

විවරණය:

මිනිසේකු නබ් (සල්ලල්ලහු අලධිහි වසල්ලම්) තුමණන් වෙන පම්පෑ "මාප්‍රවහනය කරන සත්වයාමිය ගෙසේ ඇතා. මා නාවාගෙන යන්න. (අදාළ ස්ථානය වෙන) මාලගාකරන අයුරින් නඟ යන්නට වහනයක් ලබාදෙන්නැයි ඉල්ලා සිටියේය. නමුත් නබ් (සල්ලල්ලහු අලධිහි වසල්ලම්) තුමණක් එසේ ඔහුව නාවත්ගන යන යමක් තමන් සතුව තත්තියි පවසා නිදහසට හේතු දක්වා සිටියන. එවිට ඒ අසා සිටි මිනිසකු, "අහෝ අල්ලහිගේ ද්‍රීතයක්නි! ඔහුව නාවත්ගන යන කෙනෙකු මම ඔහුට පෙන්වා දෙන්නම්." යියි කිය. එවිට අල්ලහිගේ ද්‍රීතයක්

(සල්ලේනු අලයිහි වසල්ලම්) තුමණක් "සඩ්බින්ම දකාය ලබා දෙන්න සතු කුසලින් ඔහු ද කෙටස් කරුවකු බව පෙන්වා දුන්හ. හේතුව අවශ්‍යතාවන් පෙළෙන්න ඔහු මග පෙන්වා ඇති බවිනි.

හදීසයේ භරය:

1. යහපත වෙත මග පෙන්වන්නට උනන්දු කිරීම.
2. යහපත කිරීමට දිරිගන්වීම, මූස්ලිම් ප්‍රජ්‍යාගේ සම්ගියට, සහයෙන්නා තැබියට සහ ඒකානුතැබියට එක් හේතුවකි.
3. සර්වලධන් අල්ලන්ගේ ආයිර්වදීයේ විග්‍රහන්වය.
4. මෙම හදීසය පෙෂු රීතියකි. එහි සියලුම යහපත් කටයුතු අනුළත් වේ.
5. ඉල්ලීම් කරන්නන්ගේ අවශ්‍යතාවය ඉටු කිරීමට පුද්ගලයෙකුට නොහැකි නම්, ඔහු ඔහුව වෙනත් කෙනෙකු වෙත යොමු කළ යුතුය.

(5354)

(59) - عَنْ سَهْلِ بْنِ سَعْدٍ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ يَوْمَ حَيْزَرَ:

«لَا عَطِينَ هَذِهِ الرَّاِيَةَ عَدًا رَجُلًا يَفْتَحُ اللَّهَ عَلَى يَدَيْهِ، يُحِبُّ اللَّهَ وَرَسُولَهُ وَيُحِبُّهُ اللَّهُ وَرَسُولُهُ»، قَالَ:

فَبَاتَ النَّاسُ يَدْعُوكُونَ لِيَلْتَهُمْ أَيُّهُمْ يُعْطَاهَا، فَلَمَّا أَصْبَحَ النَّاسُ عَدُوا عَلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كُلُّهُمْ يَرْجُو أَنْ يُعْطَاهَا، فَقَالَ: **«أَيْنَ عَلِيُّ بْنُ أَبِي طَالِبٍ؟»** فَقِيلَ: هُوَ يَا رَسُولَ اللَّهِ يَشْتَكِي عَيْنِيهِ، قَالَ: **«فَأَرْسِلُوهُ إِلَيَّهِ»**، فَأُتْبِيَ إِلَيْهِ فَبَصَقَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي عَيْنِيهِ وَدَعَاهُ، فَبَرَأَ حَتَّى كَانَ لَمْ يَكُنْ بِهِ وَجْهٌ، فَأَعْطَاهُ الرَّاِيَةَ، فَقَالَ عَلِيٌّ: يَا رَسُولَ اللَّهِ، أَفَقَاتِلُهُمْ حَتَّى يَكُونُوا مِثْلَنَا؟ فَقَالَ: **«إِنْفَذْ عَلَى رِسْلِكَ حَتَّى تَنْزِلَ بِسَاحَتِهِمْ، ثُمَّ ادْعُهُمْ إِلَى الإِسْلَامِ، وَأَخْبِرْهُمْ بِمَا يَحِبُّ عَلَيْهِمْ مِنْ حَقِّ اللَّهِ فِيهِ، فَوَاللَّهِ لَا أَنْ يَهْدِيَ اللَّهُ بِكَ رَجُلًا وَاحِدًا، خَيْرُكَ مِنْ أَنْ يَكُونَ لَكَ حُمُرُ التَّعَمْ»**. [صحيف] - [متفرق عليه]

(59) – අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව සහ්ල් ඉඩිනු සංදී (රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. කයිලර් දින: “අල්ලන් හා ඔහුගේ දිනයක්න් කෙරෙහි ප්‍රිය කරන, එමෙන්ම අල්ලන් හා ඔහුගේ දිනයක්න් ද ඔහු කෙරෙහි ප්‍රිය කරන පූද්ගලයකුට හෝට දින ධර්ය පිරිනමම්. ඔහුගේ අනින් අල්ලන් ජය ලබාදෙනු ඇත.” යයි ප්‍රච්ඡාහ. පසුව ජනයා ඔවුන් අතර එය කවරෙකුට පිරිනමනු ලබනු ඇත්දියි අපේක්ෂණවන් ඔවුන්ගේ රත්තිය ගත කළේයේ. අඟයම උද්‍යුත් කළේහි උද්‍යුත්නම තමන්ට එය පිරිනමනු ඇතැයි යන අපේක්ෂණවන් අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමාවෙන ගියෙයේ. පසුව එනුමා “අඩු ත්‍රිඛිගේ පූත් අලී කෙනහ්දී”යි විමසුහ. එවිට ඔහු ඇස් අමරුවෙන් පසුවන බව ප්‍රකණ කරන ලදී. පසුව එනුමතණ් ඔහු වෙන පිරිසක් යටා ඔහුව් ගෙන්වා ගෙන, ඔහුගේ දැසට කෙල තබාරුහ. ඔහු වෙනුවෙන් ප්‍රත්ථිනකළහ. වේදනඩික් ඇති නොවුවක් මෙන් ඔහු සුව අතට පත් විය. පසු ව ඔහුට ධර්ය පිරිනමුහ. එවිට අලී තුමා “අල්ලන්ගේ දිනයක්නි! අප මෙන් ඔවුන් ද පත්වන තුරු මම ඔවුන් සමග සටන් කරමි” යයි ප්‍රච්ඡාය. එවිට එනුමතණ් “ඔවුන්ගේ ව්‍යුහනරට ගෙඩි බසින තෙක් ඔබ සන්සුන්ව ගමන් කරන්න. පසුව ඔවුන්ව ඉස්ලමය වෙන ඇරයුම් කරන්න. අල්ලන්ගේ විෂයයෙහි ඔවුනට අනිවත්තය වන දැඩිවුනට දන්වා සිටින්න. අල්ලන් මත දිවුරුපවසම්. ඔබ තුළින් එක් මිනිසෙකුට අල්ලන් මග පෙන්වන්නේ නම් එය රතු ඔවුවන් ලඩීමට වඩා ඔබට උතුම් වන්නේය” යයි ප්‍රච්ඡාහ. [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහත් හා මුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

හෙට දින කයිලර් හි යුදේව්‍යන්ට එරෙහිව මූස්ලීම්වරු ජය අත්පත් කර ගන්නාවත්, එය ධජය පිරිනමමන පුද්ගලයන් අතින් සිදුවන්නක් බවත් නබ් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණණස්හබවිරුන්ට දන්වසිටියහ. එය ලැඡනයක් ලෙස භට පිරිස් විසින් හඩිනකරන කෙටිය වේ. එම පුද්ගලයන්ග් ගුණාග පිළිබඳ පවසාසිටිය දී, ඔහු අල්ලන්ට භාංහුගේ දුනයණන්ට ප්‍රිය කරන්නෙකි. එමෙන්ම අල්ලන් භාංහුගේ දුනයණන් ද ඔහුව ප්‍රිය කරන ඇයෙකි. එම මහඹු ගරුන්වය අපේක්ෂණවන් යුතුව, එම ධජය කවරෙකු වෙන පිරිනමනු ලබනු ඇත්දැයි වැඩි විවශ්‍ය කරමින් සහභාවිරු ඔවුන්ගේ රත්නිය ගත කළහ. අඥයම උදා වූ කල්හි, ඔවුහු නබ් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් වෙන ගියහ. එම ගරුන්වය තුළින් තමන් ජය ලැබීම ගත ඔවුන් සම්වම අපේක්ෂකකළේ.

පසුව නබ් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණණස්ලී ඉඩිනු අඩි තැංකි (රුඩ්යල්ලේනු අන්හු) තුම්පිළිබඳ විමසාසිටියහ.

එවිට සඛ්‍යාච්‍යා එතුම්සැස් අමරුවෙන් පෙළෙන බව පවසන ලදී.

පසුව නබ් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණණ් එතුමණන් වෙන පිරිසක් යුතු අතර එතුම්බ කුටුවාගෙන එන ලදී. පසුව එතුමණණ්නම ගෙරවණීය කෙළ ගෙන අලී තුමණග් දස් මත තවරාංහු වෙනුවෙන් ප්‍රත්ථිනාකළහ. පසුව ඔහුගේ රෙනීභාවිය යුතු අතට පත් විය. කිසිදු වේදනඩිකින් නෙතපල්පු අයකු මෙන් ඔහු පත් විය. පසුව ධජය එතුම් භර දුන්හ. සතුරු බලකෙකුව් වෙන සම්ප වන තෙක් සභාප්ලුවෙන් ගමන් කරන මෙන් ද ඉස්ලමය තුළට පිවිසෙන මෙන් ඔවුනට ඇරුණුම් කරන මෙන් ද, ඔවුන් එසේ තමන්ට පිළිතුරු දුන්නේ නම්, ඔවුන් වෙන අනිවත්‍යය වන යුතුකම් පිළිබඳ ඔවුනට දන්වාසිටින මෙන් ද එතුමණණ්හුට නියෙන් කළහ.

පසු ව අල්ලන් වෙත ඇරයුම් කිරීමේ මහිමය ගතා සල්ලල්ලනු අලදිහි වසල්ලම් තුමණක් අලී තුමත පහඳිලි කර සිටියහ. ඇරයුම් කරන්නාථක් මිනිසේක් යහමග ලබන්නට හේතු වූයේ නම්, එය අරඹිවරුන්ගේ වටිනාසම්පතක් වූ රතු ඔවුවන් හිමි කර ගනීමට හෝස්ය දන් දීමට වචුනුම් බව දන්වයි.

හදීසයේ භරය:

1. අලී ඉඩිනු අලී තැංඩි (රළියල්ලනු අන්හු) තුමණග් මහිමය. අල්ලන් හැඳුනුගේ දුනයක්න් ඔහුට ප්‍රිය කරන බවන් ඔහු ද අල්ලන්ට හැඳුනුගේ දුනයක්න්ට ප්‍රිය කරන බවන් නඩී (සල්ලල්ලනු අලදිහි වසල්ලම්) තුමණක් ඔහු ගතා සක්ෂි දැඟීම.
2. යහපත කිරීමෙහි සහඩවිරුන් දක් වූ උනක්දුව හාස් සදහා ඔවුන් තුළ තිබූ තරගකත්ත්වය.
3. සටන් කරන අවස්ථාවේ විනයක් ඇතිව කටයුතු කිරීම, තොසලකිලිමත්කම් හෘටුගාස නත්ති සෙශ්ච්වන් අත්හර දැමීම යනදී කරණු ආගමනුගත වේ.
4. යුදෙවිවන්ට එරෙහිව ජයග්‍රහණය ලබන බව නඩී (සල්ලල්ලනු අලදිහි වසල්ලම්) තුමණන් දන්වයිලීම, අල්ලන්ගේ අනුහසින් එතුමණන්ගේ දතින් අලී ඉඩිනු අලී තැංඩිගේ දස්සුවය ලබීම එතුමණන්ගේ නඩින්වයට සක්ෂි දරන සඩක වේ.
5. ජීඩුයේ ප්‍රධනතම අපේක්ෂණ ජනයා ඡ්‍යෙල්ලමය තුළට පිවිසීමය.
6. ඇරයුම අදියරයෙන් අදියර විය යුත්තකි. දේවන්වය ප්‍රතික්ෂේප කරන්නත්තා පළමුව ඉල්ලයිනු ලබන්නේ

සක්ෂියේ ප්‍රකණ දෙක උච්චාවන් කරමින් ඉස්ලම් තුළට පිවිසීමය. පසුව ඉස්ලම්යේ සේසු වගකීම් පිළිබඳ ඔහුට නියෙන් කරනු ලැබේ.

7. ඉස්ලම් වෙත ඇරුයුම් කිරීමේ මහිමය. එහි ඇරුයුම් කරනු ලබන්නා ආරුයුම් කරන්නා සෑතු යහපත. ඇරුයුම් කරනු ලබන්නා භමග ලබන අතර ඇරුයුම් කරන්නා අනිමහන් කුසල් ලබනු ඇත.

(3409)

(60) – عن ابن عمر رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم: «مَنْ تَشَبَّهَ بِقَوْمٍ فَهُوَ مِنْهُمْ». [رواه أبو داود وأحمد]

(60) – නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව ඉඩිනු උමර් (රූපියල්ලෙහු අන්හුම) තුමාවිසින් වත්තාකරන ලදී: “කවරෙකු යම් සම්ජයක් අනුකරණය කරන්නේ ද ඔහු ඔවුන් අතරින් කෙනෙකි.” [හසන් ගණයට අයන් හඳුසයකි] - []

විවරණය:

දේවන්වය ප්‍රතික්ෂේප කරන්නන්, දුෂ්ධියින් හා දැහැමියන් අතරින් යම් පිරිසක්, කවරෙකු අනුකරණය කළේ ද, -එනම් ඔවුන්ට ආවේනික විශ්ව්‍යයන්, තමදුම් හාසිරන් විරින් අතරින් කිසිවක් පිළිපින්නේ ද - ඔහු ඔවුන්ගෙන් කෙනෙකු වන්නේය. මක්නිස්සයන් මතුපිටින් ඔවුන් අනුකරණය කිරීම අහාන්තරයේ ද ඔවුන් අනුකරණය කරන තරමට යෙතු කරනු ඇත. සඛ්‍යාලීන්ම පිරිසක් අනුකරණය කිරීම පහදීමේ ප්‍රථිලියක් බවට සක්‍යයක් නත්. ඔවුන්ට ආදරය කිරීම ඔවුනට ගරුණුමන් කිරීම ඔවුනට යටත් වීම වෙත යෙතු කරයි. මෙය යම් සම්ජයක්

අනුකරණය කිරීමට පුද්ගලයායෙහි කරන අතර අවසනයේ අභ්‍යන්තරයේ මෙන්ම නමුදුම්වල ද ඔවුන් අනුකරණය කිරීමට යොමු වේ. -අල්ලෝප ආරක්ෂකරන්වා

හදීසයේ නරය:

1. දේවන්වය ප්‍රතික්ෂේප කරන්නන් හසුරුවියයින් අනුකරණය කිරීමට එරෙහිව අනතුරු ඇගැවීම.
2. ධර්මිෂ්ටයින් අනුකරණය කිරීමටන් ඔවුන්ගේ ආදර්ශය අනුගමනය කිරීමටන් දිරි ගන්වීම.
3. මතු පිටින් කරන අනුකරණය, අභ්‍යන්තරයේ ද එහි ආදරය උරුම කරනු ඇත.
4. පුද්ගලයෙකු ඔහුගේ වර්ගීකරණය හා අනුකරණය කිරීම අනුව පහය හා ප්‍රචාරක ලබනු ඇත.
5. දේවන්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ දහම, ඔවුන්ගේ විශේෂීන සිරින් විරින් යන්ත්‍රීයෙහි ඔවුන් අනුකරණය කිරීමෙන් වළුකී සිටීම: එය හරු කර් මක්නයක් හා එවත් වෙනත් දෙයක් අධ්‍යනය කිරීම මෙන් කටයුත්තක දී, එය තහනම ඇතුළත් වන්නේ නතු.

(5353)

(61) - عن أبي هريرة رضي الله عنه أن النبيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الرَّجُلُ عَلَى دِينِ خَلِيلِهِ، فَلَيْنَظُرْ أَحَدُكُمْ مَنْ يُخَالِلُ». [حسن] - [رواه أبو داود والترمذى وأحمد]

(61) – සඳහා නැති (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුම්පුකනු කළ බව අඩු භුරෙයිරා(රූපියල්ලේනු අන්හු) තුමාවිසින් මෙසේද් වත්තාකරන ලදී: “මිනිසාතම කළයනු මිතුරණ් දහම මත සිටියි. එබැඩින් ඔබ අතරින් කිසිවකු හෝවේවාතම කළයනු මිතුරන් වන්නේ කවුරුන්දයි මතාවින් බලන්වා” [හසන් ගණයට අයන් හදීසියකි] - []

විවරණය:

පුද්ගලයෙකු තම හස්ටිරීම් සහ පුරුෂු තුළ ඔහුගේ කළයනු මිතුරා සහ සහකරුට සමනා බවන්, මිතුන්වය සඳහා සිටියාත්, හස්ටිරීමට සහ ක්‍රියවින්ට බලපන බවන් නැති (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණණ් පහදිලි කළහ. මේ හේතුව නිසා හෙතු මිතුරෙකු තොත්තාගතීමට එතුමණණ්මග පෙන්වාහ. මක්නිස්සියන් ඔහු තම මිතුරණ විශ්වාසය, යහමග සහ යහපත වෙන මග පෙන්වන අතර ඔහු තම මිතුරණ උදෑවි කරුවකු වන බැවිනි.

හදීසයේ නරය:

1. යහපත් මිනිසුන් ඇසුරු කිරීමේ හෝවන්නන් තොත්තාගතීමේ නියෝගාය සහ අයන් පුරුෂයින් ඇසුරු කිරීමේ තහනම්.
2. "කර්බ්" (සම්පත්තය) යනුවෙන් සඳහන් තොකර (අස්-සිද්ධීක්) මිතුර්යනුවෙන් නම් කර ඇත්තේ මිතුර්යනු ඔබ තොත්තාන්නෘයෙකු වන බැවිනි. සහෝද්‍රයාසම්පූර්ණ දෙනීයායනු ඔබට එහි දී තේරීමට කිසිදු අවශ්‍යතාවක් නතු.

3. අසුරකම ඇති කරගත යුත්තේ කල්පනක්ට ය.
4. පුද්ගලයකුගේ දහම ගක්නීමන් වනුයේ ඔහු දේවත්වය විශ්වාස කරන්නන් අසුරු කිරීම තුළිනි. අසන්පුරුෂයින් අසුරු කිරීම තුළින් ඔහු එහි දුර්වල වී යනු ඇත.

(3122)

(62) - عن تميم الداري رضي الله عنه، قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «لَيَبْلُغَنَّ هَذَا الْأَمْرُ مَا بَأَلَعَ اللَّيْلُ وَالنَّهَارُ، وَلَا يَتَرَكُ اللَّهُ بَيْتَ مَدْرِي وَلَا وَبِرٍ إِلَّا أَدْخَلَهُ اللَّهُ هَذَا الدِّينَ، يُعَزِّزُ عَزِيزًا أَوْ يُذْلِلُ ذَلِيلًا، عَزِيزًا يُعَزِّزُ اللَّهُ بِهِ الْإِسْلَامَ، وَذَلِيلًا يُذْلِلُ اللَّهُ بِهِ الْكُفَّارَ» وَكَانَ تميم الداري يَقُولُ: قَدْ عَرَفْتُ ذَلِيلًا فِي أَهْلِ بَيْتٍ، لَقَدْ أَصَابَ مَنْ أَسْلَمَ مِنْهُمُ الْحَيْرَ وَالشَّرْفُ وَالْعِزَّ، وَلَقَدْ أَصَابَ مَنْ كَانَ مِنْهُمْ كَافِرًا الدُّلُلُ وَالصَّغَارُ وَالْحِرْزَيَّةُ. [صحيف] - [رواه أحمد]

(62) – අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) කළ ප්‍රකණයකට තමන් සිවන් දුන් බව පවසමින් තමීම් අද් දත් (රැලියල්ලනු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. "මෙම කරුණ රත්තිය භාජනවල ලගාවන සම් තත්ත්වයකටම පත්තිරි යනු ඇත. මත් ගබේහින් තතු කිසිදු නිව්‍යක් හෝමුව භමන් තතු කිසිදු නිව්‍යක් හෝඅල්ලන් එහි මෙම දහම ප්‍රවේශ කරනු මිස නත. එය බලවත් ගෙවයකින් හෝඅපහසුක්මක නින්ද්චිකින් හෝ සිදු වනු ඇත. ගෙවයකි, එමගින් අල්ලන් ඉස්ලමය උසස් කරයි. අවමනයකි, එමගින් අල්ලන් දේව ප්‍රතික්ෂේපය නින්ද්චිට පත් කරයි. තමීම් අද්-දත් තුමාමෙසේ පවසාසිටියේය. මම ඒ ගනු මත්ගේ නිව්‍යයන් අතරින් දහ ගත්තෙමි. ඔවුන් අතර කිසිවකු හෝඉස්ලමය වළැඳ ගත්තේ ද ඔහුට යහපත, ගෙවය භා ග්‍රේෂ්‍යන්වය නියම විය. එමෙන්ම ඔවුන් අතර කවරේකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුට නින්ද්චි, අපහසුය භාජ්‍යාබද්ධ නියම විය." [පූර්ව සඩක සහිත හැඳිසයකි] - [අහ්මද් එය වත්තකර ඇත]

විවරණය:

අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) මෙසේ දන්වසිටයි: සඛ්‍යාවින්ම මෙම දහම මහැපෙනුවෙන් සියලුම ප්‍රදේශ ආවරණය කරනු ඇත. කවර ස්ථානයකට රත්තිය භාජනවල ලගා වන්නේ ද මෙම දහම ද ඒවෙන ලගාවනු ඇත. ගම් භාණාගරයේ

හෙපිටිසර ප්‍රදේශයේ හාකන්තර ප්‍රදේශයේ හෝම්විස්හි ඇති කවර නිවසක් වුව ද අල්ලන් මෙම දහම එහි ප්‍රවේශ තොකර අත්හර දමන්නේම නත්. කවරෙකු මෙම දහම පිළිගෙන එය විශ්වස කළේ ද සඛ්‍යීන්ම ඔහු ඉස්ලමයේ ගෙවෘතය හේතුවෙන් ගෙවනීය ප්‍රදේශලයකු වනු ඇත. කවරෙකු එයට පිටුපා එය ප්‍රතික්ෂේප කළේ ද සඛ්‍යීන්ම ඔහු අවමනයෙන් යුතුව පහත් තන්ත්වයට පත්වනු ඇත.

පසුව තමීම් අද්දන් සහඩ්වරයාසඛ්‍යීන්ම නබ් (සල්ලේල්හු අලයිහි වසල්ලම්) තුමණන් කවර දෙයක් ප්‍රකණ කළේ ද ඒ ගන විශේෂයෙන් තම නිවැසියන් අතර හඳුනානන හකි වූ බවත් ඔවුන් අතරින් ඉස්ලමය වළුදගත් උද්වීයට යහපත ගෙවෘතය හා ග්‍රේෂ්යන්වය හිමි වූ බවත් ඔවුන් අතරින් එය ප්‍රතික්ෂේප කළ උද්වීයට අවමනය හා අපහසුය අත් වූ අතරම දනයෙන් මූස්ලිම්වරුන් වෙත ජීස්යා බද්දක් ගෙවන්නට සිදු වූ බවත් ප්‍රකණ කර සිටියේය.

හදීසයේ හරය:

1. සඛ්‍යීන්ම මූස්ලිම්වරුන්ගේ දහම මහපෙනුවෙන් සියලුම ප්‍රදේශ වල පත්‍රිරෙනු ඇතිසි මූස්ලිම්වරුන්ට ගුහරුවී දෙන්වීම.
2. ගෙවෘතය, ඉස්ලමය හාමූස්ලිම්වරුන් සතු ය. අවමනය, එය ප්‍රතික්ෂේප කිරීම හැඳු ප්‍රතික්ෂේප කරන්නන් සතු ය.
3. මෙහි නබ්වයේ සඛකයක් හසුලකුණක් දක්නට ඇත. එනම් නබ් (සල්ලේල්හු අලයිහි වසල්ලම්) තුමණන් දන්වා සිටි පරිදිම එම කටයුත්ත සිදුවීමය.

(63) - عَنْ أَبِي هُرَيْرَةَ رضيَ اللَّهُ عَنْهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: «وَالَّذِي نَفْسُ
مُحَمَّدٌ بِيَدِهِ لَا يَسْمَعُ يَأْخُذُ مِنْ هَذِهِ الْأُمَّةِ يَهُودِيٌّ وَلَا نَصَارَىٰ، ثُمَّ يَمُوتُ وَلَمْ يُؤْمِنْ بِالَّذِي أُرْسَلَتْ
بِهِ إِلَّا كَانَ مِنَ الْأَصْحَابِ الظَّالِمِينَ». [صحیح] - [رواه مسلم]

(63) – අල්ලත්තේ දිනයක්න් (සල්ලල්ලත්තු අලයිහි වසල්ලම්) තුමණක්න් ප්‍රකාශ කළ බව අඩු භුරෙයිරා(රූපියල්ලත්තු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. "මූහම්මද්ගේ ජීවිතය කටුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුදෙවී හෝකිතුනු ප්‍රජාව අතරින් කිසිවෙකු හෝමා ගතා අසා නමුත් මා කටර කරුණක් සමග එවනු ලබවේ ද ඒ ගතා විශ්වීසය සහතික නෙකර (එම තත්ත්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපැත්‍ය පුද්ගලයින් අතරින් කෙනෙකු විය." [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තාකර ඇතා]

විවරණය:

නඩි (සල්ලල්ලත්තු අලයිහි වසල්ලම්) තුමණ්ණ් අල්ලත් මත දිවුරමින්, සඛල්වීන්ම මෙම සමඟය තුළ යුදෙවී හෝකිතුනු හෝ වෙනත් කිසිදු ප්‍රජාවකින් කිසිවෙකු හෝත්මන් ගතා ගතා සවන් දී, නඩි තුමණක්න්ගේ ඇරුයුම ඔහු වෙන ලාභාවී, පසුව ඒ ගතා විශ්වීස නෙකරම මිය ගියේ ද ඔහු අපැත්‍ය පුද්ගලයින් අතරින් කෙනෙකු වූ බවන් ඔහු එහි සඳහනිකව පසුවන බවන් පවසා සිටියහ.

හදීසයේ භාරය:

1. නඩි (සල්ලල්ලත්තු අලයිහි වසල්ලම්) තුමණක් ගෙන ආ දින පණ්ඩිචිය ලෙඩි සියලු දෙනාසට කෙරෙන පෙෂු ඇරුයුමක් විය. එතුමණක්ව අනුගමනය කිරීම අනිවත්තයවේ.

එතුමණන් ගෙන ආ පිළිවෙන සේසු සියලු පිළිවෙන් සංගේතීනය කළේය.

2. කවරෝකු නබි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන්ට ප්‍රතික්ෂේප කළේ ද, එතුමණන් භර වෙනත් නබිවරන් පිළිබඳව පවතින ඔහුගේ ස්ථීර විශ්වාසය ඔහුට ප්‍රයෝග්නවත් වන්නේ නත්. ඔවුන් සියලු දෙනාහටම අල්ලන්ගේ ආයිර්දය ලැබේවා
3. කවරෝකුට නබි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් ගත දතා ගන්නට නොඳුවනේ ද. ඉස්ලමයේ ඇරයුම ඔහු වෙන ලාභනාඩියේ ද එවත්නන් භට නිදහසට කරුණ ඇත්. එවතින් අයගේ විෂයය මතුලෙන්වහි අල්ලන් වෙනම පවතී.
4. මරණයට සූජ මෙනෙහකකට පෙර වුව ද, ප්‍රණය උගුරු දණ්ඩ දක්වාගානනාවුණු තත්ත්වයේ දඩි රෙඛාඩයකින් පෙළණ ද ඉස්ලමය ප්‍රයෝග්නවත් වන බව සහතික කෙරේ.
5. දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන්ගේ ධර්මය නිවර්දි යයි සහතික කිරීම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි. යුදෙව් හා කිතුනුවන් ද ඒ අතරින් වෙති.
6. මෙම හඳුසයේ යුදෙව් හකිතුනුවන් ගත සඳහන් කර ඇත්තේ සේසු ප්‍රජාත්වන්ටන් ඇගැවීමක් කරමිනි. ඊට හේතුව යුදෙව් හකිතුනුවන් ආගම් ලන් ජනයසීමය. ඔවුන්ගේ කරුණම එසේ නම්, ආගම් නොඳු සේසු ජනයන්ගේ තත්ත්වය ඊටන් වඩකරපතලය. ඔවුන් සියලු දෙනම එතුමණන්ගේ පිළිවෙනට පිවිසිය යුතු අතර එතුමණන්ට අවනත විය යුතුය.

ගෙන මෙසේ පවුත්තා. මෙම ප්‍රමණයෙන් සමන වූදි විසි කරන්න. එවිට නඩී (සල්ලල්ලෙහු අලෙයිහි වසල්ලම්) තුමණක් අන්තවැයට, අනිගයෙක්තිහඩියට සහ ආගමික කරණවිලදී සීම්ව ඉක්මවීමට එරෙහිව අනතුරු ඇගවුහ. සඛ්‍යින්ම පෙර සමුහයන් විනායට පත් වූයේ ආගමේ සීම්ව ඉක්මවායම්, අනිගයෙක්තිහඩිය භාෂන්තවැය බව පෙන්වාන්හ.

හදීසයේ භරය:

1. ආගමෙහි සීම්ව ඉක්මවකටයුතු කිරීමෙන් වළක්වීම, එහි අවසන නපුර බවන් සඛ්‍යින්ම එය විනායට හේතුවක් බවන් පහැදිලි කිරීම.
2. අපට පෙර සිටි සමුහයන්ගෙන් පක්ම ඉගන්නීම. එය ඔවුන් කළ වශයි වළක්වාගන්නීමට ඉවහල් වේ.
3. සුන්නත (නඩී සම්පූද්‍ය) පිළිපදීමට දිරිගන්වීම.

(3395)

(65) - عن عبد الله بن مسعود قال: قال رسول الله صلى الله عليه وسلم: «هَلَّكَ الْمُنْتَظَعُونَ»
قاها ثلاثاً. [صحيح] - [رواه مسلم]

(65) - අල්ලහේගේ දිනයක්න් (සල්ලල්ලෙහු අලධිහි වසල්ලම්) පැඩ්පත් බව අබ්දුල්ලහේ ඉඩිනු මස්උගද් (රූපියල්ලෙහු අන්හු) තුමා විසින් වත්තාකරන ලදී. "සඛලින්ම අන්තවද්‍යීයෙවීනන වූවේයි." මෙය තුන්වරක්ම පවසයි. [පූර්ව සංඝ සහිත හදීසයකි] - [ඉමත් මූස්ලිම් එය වත්තාකර ඇත]

විවරණය:

තම ආගම භාතාම ලෙකික කටයුතුවල දී ද, තම ප්‍රකණවල භාත්‍යාධිකරණ දී ද -කිසිදු මගපෙන්වීමකින් භාදුමකින් තෙරව- අන්තවද්‍යී ලෙස කටයුතු කරන්නන්ගේ විනය භාජ්‍යාය ගත් නැඩා (සල්ලල්ලෙහු අලධිහි වසල්ලම්) තුමණක් මෙහි දන්වයි. නැඩා (සල්ලල්ලෙහු අලධිහි වසල්ලම්) තුමණක් ගෙන ආ ආගමික සිමඩින් ඉක්මවයන්නේමෙම්බූහුය.

හදීසයේ භරය:

1. අන්තවද්‍ය සහ සියලු කරණවිලදී බලපෑම් කිරීම, තහනම් කිරීම, සම් කටයුන්තකදීම එය වළක්වයානීම සඳහාසිරි ගත්වීම. විශේෂයෙන්ම නමදුම් සහ ධර්මිකයින් මහිමයට පත් කිරීමේ දී පූර්වීසම් විය යුතුය.
2. නමදුම්වල දී හස් හර වෙනත් කටයුතුවල දී පූර්ණන්වය පත්වීම ප්‍රගාසනීය කරුණකි. එය ජරීඇ නීතිය අනුගමනය කිරීමෙන් විය යුතුය.

3. වද්‍යගත් කරණු සහතික කිරීම සනුවුද්‍යකය. හේතුව නඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් මෙම ප්‍රකාශය තුන්වරක්ම පවසායැන.
4. ඉස්ලමයේ උතුම්හඩය සහ එහි පහසුව.

(3420)

(66) - عَنْ عَدِيِّ بْنِ حَاتِمٍ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الْيَهُودُ مَغْضُوبٌ عَلَيْهِمْ وَالثَّصَارَى ضُلَّالٌ». [صحیح] - [رواہ الترمذی]

(66) – නඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අදි ඉඩිනු හතිම් විසින් මෙසේ වත්තකරන ලදී. "යුදේව්වන් අල්ලන්ගේ උදහසට ලක් වූ පිරිසකි. කිතුනුවන් නොගැ ගිය පිරිසකි." [පූර්ව සඩක සහිත හඳුසියකි] - [මුම්මි නිර්මිදී එය වත්තකර ඇත]

විවරණය:

යුදේව්වන් සත්‍යය දහ දහන් ඒ අනුව කටයුතු නොකළ බ්ලින් අල්ලන්ගේ උදහසට ලක් වූ පිරිසක් යුති නඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන්දේන්වාසිටියහ. එමෙන්ම කිතුනුවන් කිසිදු දහුමකින් නොව ක්‍රියාකළ බ්ලින් ඕවුන් නොමග ගිය පිරිසක් බවත් එතුමණන්දේනුම් දුන්හ.

හඳුසයේ තරය:

1. දහුම හක්කියඩ් ඒකබඳ් කිරීම, කෙත්යට පන් ව්‍යවන්ගේ සහ නොමග ගියවුන්ගේ මත්ගයෙන් ගලුවීමේ මත්ගයකි.
2. යුදේව්වන්ගේ සහ කිතුනුවන්ගේ වර්දි මත්ගයට එරෙහිව අනතුරු ඇගැවීම සහ ඉස්ලමය වන සඡු මත්ගයට බඳී සිටීම.

3. යුදේවිවන් සහ කිතුනුවන් යන සම් පිරිසක්ම නොමග ගිය අයවලුන් වන අතර ඔවුන් කෙසේයට ද ලක් වුහ. නමුන් යුදේවිවන් පිළිබඳ වඩක් සුවිශේෂී ප්‍රකණය වූයේ ඔවුන් කෙසේයට ලක් වූ පිරිසක් බවයි. එමෙන්ම කිතුනුවන් පිළිබඳ වඩක් සුවිශේෂී ප්‍රකණ වූයේ ඔවුන් නොමග ගිය පිරිසක් බවයි.

(65061)

(67) - عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ رضي الله عنهما قَالَ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «كَتَبَ اللَّهُ مَقَايِيرَ الْخَلَائِقِ قَبْلَ أَنْ يَخْلُقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِخَمْسِينَ أَلْفِ سَنَةٍ، قَالَ: وَعَرْشُهُ عَلَى الْمَاءِ». [صحیح] - [رواہ مسلم]

(67) – අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) කළ ප්‍රකණයකට මම සවන් දී ඇත්තෙම් යයි පවසාඛබැදුල්ලන් ඉඩිනු අම්ර ඉඩිනු අල්-ආස් (රළියල්ලනු අන්හුම්) විසින් මෙසේ වත්තා කරන ලදී. "අහාස් සහ මහපෙනුවෙහි මඟීමට වසර පනස් දහසකට පෙර අල්ලන් මඟීම්වල ඉරණම (පෙර නියමයන්) නියම කළේය. එතුමා තවදුරටත් මෙසේ ප්‍රචිසිය: ඔහුගේ දේවසිනය ජලය මත විය." [පූර්ව සඩක සහිත භාෂ්යකී] - [ඉමැම මුස්ලිම් එය වත්තකර ඇති]

විවරණය:

ප්‍රේවිතය, මරණය, පෙෂ්ණය හාමඟීම්වලට සිදුවීමට නියමිත සෙසු සියලු ඉරණම් පිළිබඳව සවිස්තරක්මකට "ලවිහුල් මහ්යුල්" නම් ආරක්ෂිත එලකයේ, අහාස් සහ මහපෙනුවෙහි මඟීමට වසර පනස් දහසකට පෙර සර්වබලධී අල්ලන් ලියා ඇති බවන් අල්ලන් නීත්දු කළ ද්‍රු අනුව ඒවාසිදුවන බවන් නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් දන්වාසිටියි. ඒ අනුව

පවතින සියලු දැඳ්ලේන්ගේ තීක්දුව හා පෙර නියමය අනුව ක්‍රියක්මක වේ. ගත්තත සිදු වූ දැඩහුට මග හමරන්නට තිබූ දෙයක් නොවිය. ඔහුට මග හරුණු දැඩහුට සිදුවන්නට තිබූ දෙයක් නොවිය.

හදීසයේ භරය:

1. "කළු" හෙවත් තීක්දුව හා "කද්රී" හෙවත් ඉරණම හෝපර නියමය ගතා විශ්ව්‍ය කිරීමේ අනිවත්තය භාවිය.
2. කද්රී යනු: කරණු පිළිබඳ දහුම, ඔහුගේ ලියවීල්ල, ඔහුගේ අභිමනය හාස්ථා අනුකූල වූ ඔහුගේ මඟීමයි.
3. අහස්ස හා මහපෙනුවේ ම්‍යුළුමට පෙර ඉරණම හෝපර නියමය ලියඅැති බවට වූ විශ්ව්‍යය තහ්නිය හාසටන් වීම ගෙන දෙනු ඇතු.
4. මහකරුණිකයන්ගේ දේවස්‍යනය අහස් හා මහපෙනුවේ ම්‍යුළුමට පෙර ජලය මත විය.

(65038)

(68) - عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ: حَدَّثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ الصَّادِقُ الْمَصْدُوقُ: «أَنَّ حَلْقَ أَحَدِكُمْ يُجْمَعُ فِي بَطْنِ أُمِّهِ أَرْبَعِينَ يَوْمًا وَأَرْبَعِينَ لَيْلَةً، ثُمَّ يَكُونُ عَلَقَةً مِثْلَهُ، ثُمَّ يَكُونُ مُضْعَةً مِثْلَهُ، ثُمَّ يُبَعَّثُ إِلَيْهِ الْمَلَكُ، فَيُؤْذَنُ بِأَرْبَعَ كَلِمَاتٍ، فَيَكْتُبُ: رِزْقُهُ وَأَجَلُهُ وَعَمَلَهُ وَشَقِيقُ أُمْ سَعِيدٍ، ثُمَّ يَنْفَعُ فِيهِ الرُّوحُ، فَإِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ حَتَّى لا يَكُونُ بَيْنَهَا وَبَيْنَهُ إِلَّا ذِرَاعٌ، فَيَسْبِقُ عَلَيْهِ الْكِتَابُ، فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ فَيَدْخُلُ النَّارَ، وَإِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ حَتَّى مَا يَكُونُ بَيْنَهَا وَبَيْنَهُ إِلَّا ذِرَاعٌ، فَيَسْبِقُ عَلَيْهِ الْكِتَابُ، فَيَعْمَلُ عَمَلَ أَهْلِ الْجَنَّةِ فَيَدْخُلُهَا». [صحيح] - [متفق عليه]

(68) – අඩුලේන් ඉඩිනු මස්ලගද් (රූපලේනු අන්හු) තුමාවිසින් වත්තා කරන ලදී. අලේන්ගේ දිනයන්නේ (සල්ලලේනු අලධිභි වසල්ලම්) අපට මෙසේ පවසා සිටියහ. එනුමතන් අවංක හා සත්‍යව්‍යියෙකු වූහ. "සඛ්‍යින්ම ඔබ අතරින් කිසිවෙකු නොවේ ඔහුගේ මැඩීම ඔහුගේ මවගේ කුස තුළ දින හතුලිභක් ගුණුණු බිඳුවක් සේ එක්කඩු කරනු ලැබේ. පසුව එය (කුඩාල්ලෙකු සේ) ඒ හාසමන කුරායක් එල්ලෙමින් පවතින කළුයක් බවට පත් වේ. පසුව එය ඒ හාසමන කුරායක් මස් ගෙඹයක් බවට පත් වේ. පසුව ඔහු වෙන අලේන් දේවදිනයකු එවකුහුගේ ක්‍රියාව, ඔහුගේ පෙශ්ණය හාමුහු හාන්‍යවන්නයකු ද එසේ නත්තිනම් අභ්‍යන්තරයකු ද යනුදී නියමයන් හතරක් නියම කරනු ලබයි. පසුව එහි ප්‍රණය පිළිනු ලබයි. ඒ අනුව මිනිසානිරා ව්‍යුහින්ගේ ක්‍රියාවන් සිදු කරයි. එය ඔහු අතර හාස් අතර බහුවක පරතරයක් පිහිටන තරම් වෙයි. නමුත් පෙර නියමය ඔහු අභිබවායයි. ඔහු ස්වර්ගව්‍යුහින්ගේ ක්‍රියාවන් සිදු කෙත ස්වර්ග උයනට පිවිසෙනු ඇත. එමෙන්ම පුද්ගලයෙක් ස්වර්ග ව්‍යුහින්ගේ ක්‍රියාවන් සිදු කරයි. එය ඔහු අතර හාස්වර්ගය අතර බහුවක පරතරයක් පිහිටන තරම් වෙයි. නමුත් පෙර නියමය ඔහු අභිබව්‍යයි. එහෙයින් ඔහු නිරව්‍යුහින්ගේ ක්‍රියාවන් සිදු කෙත නිරා ගින්නට පිවිසෙනු ඇත." [පූර්ව සඩක සහිත හැඳිසයකි] - [බූහත් හා මුස්ලිම් හි වත්තාවී ඇත]

විවරණය:

අලේන්ගේ දිනයන්ස්ථාපට මෙසේ ප්‍රකණ කළ බව අඩුලේන් ඉඩිනු මස්ලගද් (රූපලේනු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. උත්තරීතර අලේන් එනුමතන්ව සහතික කළ පරිදි එනුමතන් අවංක හා සත්‍යව්‍යියෙකු වූහ. එනුමතන් මෙසේ ප්‍රච්ඡාහ: සඛ්‍යින්ම ඔබ අතරින් කිසිවෙකු නොවේ ඔහුගේ මැඩීම

එක්කඩු කරනු ලැබේ. එනම් මිනිසේකු තම බිරිය සමග සංසර්ගයේ යෙදුණු විටෙක, විසිරී යන ඔහුගේ ගුතුණු එම කන්තවිගේ කුසේහි දින හතළිහක කරුයක් ගුතුණු බිඳුවක් සේ එක්කඩු වේ. පසු ව එය ලේ "අලකා බවට පත් වේ. එනම් එය සූණ රැයිර කළියකි. එය දෙවන දින හතළිහේ අදියර වේ. පසුව එය "මුල්ආ" බවට පත් වේ. එය හපන්නට හඳු තරමින් වූ මස් ගෙඩියකි. එය තුන්වන හතළිස්-දින අදියර වේ. පසුව අල්ලන් ඔහු වෙන මලක්වරයකු එවකුන්වන හතළිහ අවසන් වූ පසු ආත්මයක් ඒ තුළට පිළි රෙහ්ණය කරයි. නියමයන් හතරක් ලියන මෙන් එම මලක්වරයත නියෙන් කරනු ලැබේ. එනම්: ඔහුගේ පෙෂ්ණයයි. එය ඔහුගේ ආයුකරුය තුළ ඔහු ලබන සුව පහසුකම්වල සීමත්වී ප්‍රමණයයි. ඔහුගේ ආයුකරුය, එනම් ඔහු මෙලෙන්වහි නඩු සිටින කරු පර්විජේදයයි. ඔහුගේ ක්‍රියව් කුමක් ද? හාන්සවන්ත ද එසේ නතාහෙන් අහාන්සවන්ත ද යනුවෙන් ලියනු ලැබේ. පසු ව නඩු (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමන්ණෑදීවුරාමෙසේ පවුතුහ. "තත්ත්වෙනෙකු ස්වර්ගවසීන්ගේ ක්‍රියව් සිදු කරයි. ඔහුගේ එම ක්‍රියව් දැඟැමි වේ. එනම් එය මිනිසුනට පෙනෙන දැඟි ය. එසේම ඔහු අතර හාස්වර්ගය අතර එක් බහුවක තරම් ප්‍රමණයක් දුරින් සිටින කෙනෙනු මෙනි. පසුව ඔහුගේ ලේකනය හැකුහු වෙන නියම කරන ලද දැඳුර අභිබ්ධියයි. පසුව ඔහු අපාගින්නේ වසීයන්ගේ ක්‍රියව්ක් එහි සිදු කරයි. ඒ සමගම ඔහු අවසන් ගමන් යයි, පසුව ඔහු අපාගින්නට පිවිසේයි. ඊට ඩේනුව එහි නෙතුපරුදී ඒ මත ස්ථාවර ව සිටිම ඔහුගේ ක්‍රියව් පිළිගනීම සඳහා වන කෙන්දේසිය වන බ්‍රිති. තවත් තත්ත්වෙනෙකු අපා ගින්නට ලිගා වන තරමට අපා වසීන්ගේ

ක්‍රියවින් සිදු කරයි. එය ඔහු අතර හා අපා ගින්න අතර මහපෙනුවන් බහුවක තරම් ප්‍රමණක දුරින් ඔහු සිටිනවක් මෙනි. අවසන්යේ ලේඛනය හා ඔහු වෙත නියම කරනු ලබූ දී අභිබවුගේ ඔහු ස්වර්ගව්‍යීන්ගේ ක්‍රියවික් සිදු කර ස්වර්ගයට පිවිසේයි.

හදීසයේ භරය:

1. අවසන්යේ කටයුතුවල ඉරණම පෙර නියමයට අනුව ම සිදු ඇති.
2. බහිර ක්‍රියවිලට රැවතීම ගන අවව්‍යය. සඛ්‍යාචීන්ම ක්‍රියා පිහිටුවයේ අවසන්ය මතය.

(65037)

(69) - عن ابن مسعود رضي الله عنه قال: قال النبي صلى الله عليه وسلم: «الجنة أقرب إلى أحدكم من شراك نعله، والثار مثل ذلك». [صحيف] - [رواه البخاري]

(69) – නබි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව ඉඩිනු මස්ලෑගද් (රැඹියල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී: "ඔබ අතරන් කිසිවෙකු හෝ වේවා ඔහු වෙත ඔහුගේ ප්‍රධාන් පටියට වච්‍යාමීපයෙන් ස්වර්ගය පිහිටයි. එමෙන්ම අපා ගින්න ද පිහිටයි." [පුරුෂ සංඝ සහිත හදීසයකි] - [ඉමත් බුහත එය වත්තා කර ඇතා]

විවරණය:

ප්‍රධාන් මතුපිටින් ඇති පටිය සමීපයෙන් පවතින්නක් මෙන් සඛ්‍යාචීන්ම ස්වර්ගය හා නිරාය මිනිස්ස සමීපයෙන් පවතින බව නබි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් දනුම දුන්හ. හේතුව සඛ්‍යාචීන්ම ඔහු සර්වබලයෙන් අල්ලන්ට තහ්නිමන්

කටයුතු අතරින් අවනත වීමේ කටයුතු වල නිරන වෙයි. එමගින් ඔහු ස්වර්ගයට පිවිසේයි. එසේ නත්තහෙත් ඔහු ප්‍රජායක් සිදු කරයි. එය නිරයට පිවසීමට හේතුවක් වේ.

හදීසයේ නරය:

1. යහපත සූලවෙන් වුව ද සිදු කිරීමට උනන්දු කරවීම, අයහපත ද සූලවෙන් වුව ද ඒ ගතා අනතුරු ඇගැවීම.
2. මූස්ලිම්වරයකුට තම ජීවිතය තුළ යහපත් අපේක්ෂණ හා බිය යන දෙක අතර ඒකබද්ධ කිරීම අවශ්‍ය වේ. සම්වීටම ගුද්ධ වූ අල්ලන්ගෙන් කන්නලවී කිරීම ආරක්ෂණ ලබා තමන් එහි නෙතුවටෙන තරමට සත්‍යය මත ස්ථාපිත සිටීමට උපකත් වේ.

(3581)

(70) - عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «**حُجَّتِ التَّارِيْخِ بِالشَّهْوَاتِ، وَحُجَّتِ الْجَنَّةِ بِالْمَكَارِهِ**». [صحیح] - [رواه البخاری]

(70) - අල්ලන්ගේ දිනයන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඩු භුරේයිරා (රූපයල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී. "තන්හා ආගබන්ගෙන් අපා ගින්න වට වී ඇත. විපන්තිවලින් ස්වර්ගය වට වී ඇත." [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමත් බුහත් එය වත්තකර ඇත]

විවරණය:

සඛ්‍යීන්ම නිරය මනස ආගකරන තහනම් කටයුතුවලින් හා අනිවත්‍යය කටයුතුවල සිදුවන අඩුප්‍රිකම්වලින් වට වී ඇති බව නඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් පහදිලි කර සිටියි. කටරෙකු තම මනස ආගකරන දැඩිප්‍රියදින්නේ ද ඔහුට අපා

ගින්න නියම වේ. එමෙන්ම ස්වර්ගය, නියම කර ඇති දැඟී අඛණ්ඩව නිරන වීම, තහනම් දැඟන්හර දුම්ම හා එචාකෙරහි ඉවසීම යනාදී ආත්මය පිළිකුල් කරන කරුණුවලින් වට වී ඇති බවන් පහදිලි කර සිටියි. කවරෙකු ඒචානරයේ පිළිපදිමින් නම ආත්මය ඒ වෙනුවෙන් කප කරන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසීම අනිවත්තය වේ.

හදිසයේ භරය:

1. තන්හා ආගබන් තුළට වඩීමට හේතුව පිළිකුල් සහගත හා අයිලේර දැමුෂයිනක් විසින් අලංකරවත් කර පෙන්වීමය. අවසනයේ එය යහපත් ලෙස දකු ඒ වෙත යොමු වෙයි.
2. තහනම් කරන ලද දැසීන් දුරස් වීමේ නියෙන්ය. හේතුව එය අපහින්න වෙත යොමු කරන මත්ගය වේ. දුෂ්කරතාමන ඉවසීම, එය ස්වර්ගය වෙත යොමු කරන මත්ගය වේ.
3. ආත්මය කප කිරීම, නමදුම්වල දී කපවීම, දුෂ්කර කරුණුවල දී ඉවසීම, නමදුම් වටඡැනි දුෂ්කරතාදරණයෙහිම යනදියෙහි මහිමය.

(3702)

(71) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لَمَّا خَلَقَ اللَّهُ الْجَنَّةَ وَالثَّارَ أَرْسَلَ جِبْرِيلَ عَلَيْهِ السَّلَامُ إِلَى الْجَنَّةِ، فَقَالَ: انْظُرْ إِلَيْهَا وَإِلَى مَا أَعْدَدْتُ لِأَهْلِهَا فِيهَا. فَنَظَرَ إِلَيْهَا فَرَجَعَ، فَقَالَ: وَعِزَّتِكَ لَا يَسْمَعُ بِهَا أَحَدٌ إِلَّا دَخَلَهَا. فَأَمَرَ بِهَا فَحُفِّثَ بِالْمَكَارِ»، فَقَالَ: اذْهَبْ إِلَيْهَا فَانْظُرْ إِلَيْهَا وَإِلَى مَا أَعْدَدْتُ لِأَهْلِهَا فِيهَا. فَنَظَرَ إِلَيْهَا، فَإِذَا هِيَ قَدْ حُفِّثَ بِالْمَكَارِ، فَقَالَ: وَعِزَّتِكَ لَقَدْ حَشِيتُ أَنْ لَا يَدْخُلَهَا أَحَدٌ. قَالَ: اذْهَبْ فَانْظُرْ إِلَى الثَّارِ وَإِلَى مَا أَعْدَدْتُ لِأَهْلِهَا فِيهَا. فَنَظَرَ إِلَيْهَا فَإِذَا هِيَ يَرْكُبْ بَعْضَهَا بَعْضًا، فَرَجَعَ فَقَالَ: وَعِزَّتِكَ لَا يَدْخُلُهَا أَحَدٌ. فَأَمَرَ بِهَا فَحُفِّثَ بِالشَّهَوَاتِ، فَقَالَ: ارْجِعْ فَانْظُرْ إِلَيْهَا فَإِذَا هِيَ قَدْ حُفِّثَ بِالشَّهَوَاتِ، فَرَجَعَ وَقَالَ: وَعِزَّتِكَ لَقَدْ حَشِيتُ أَنْ لَا يَنْجُو مِنْهَا أَحَدٌ إِلَّا دَخَلَهَا». [حسن] - [رواه أبو داود والترمذى والنمسائى]

(71) – අල්ලන්ගේ දිනයක්න් (සල්ලලේනු අලදිහි වසල්ලම්) තුමණක් ප්‍රකාශ කළ බව අඩු ප්‍රාරූපයෙන් (රූපයලේනු අත්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. "අල්ලන් ස්වර්ගය භාෂ්පාගින්න මඩු කල්හි ජ්බිරිල් අලදිහිස් සලම් ස්වර්ගයට යැඩිය. පසුව ඔහු: "ඔබ ඒ දෙස භාජ්හි ව්‍යුහින් හට මාසුදනම් කර ඇති දැදෙස බලනු." යයි ප්‍රච්ඡීය. එවිට ඔහු ඒ දෙස බලානුවන පම්‍රණ මෙසේ ප්‍රච්ඡීය: "ඔබේ ගෙණවයේ නමයෙන්, මේ ගනා ස්වන් ව්‍යුකන කිසිවකු හෝත්විව, ඔහු එහි පිවිසෙන්නේමය." පසුව ඔහු එයට නියෙන් කළේය. එය දුෂ්කර දැඩින් වෙළෙන්ය. එවිට ඔහු: "ඔබ ඒ වෙන ගෙස් ඒ දෙස භාජ්හි ව්‍යුහියන් හට මාසුදනම් කර ඇති දැදෙස බලනු" යයි ප්‍රච්ඡීය. පසුව ඔහු ඒ දෙස බලුවේය. එවිට එය දුෂ්කර දැඩින් වෙළි නිබුණු. එවිට ඔහු: "ඔබේ ගෙණවයේ නමයෙන්, කිසිවෙකු හෝඑහි අනුලු නෙවිනු ඇතැයි සඛලින්ම මම බියවෙමි" යයි ප්‍රච්ඡීය. ඔහු: "ඔබ ගෙස් අපය දෙස භාජ්හි ව්‍යුහියන් හට එහි මාසුදනම් කර ඇති දැදෙස බලනු" යයි ප්‍රච්ඡීය. පසුව ඔහු ඒ දෙස බලුවේය. එවිට එය ඒවාස්කිනෙක මත ගෙවී ගසී නිබුණු. පසුව නළුන හරී පම්‍රණ මෙසේ ප්‍රච්ඡීය: "ඔබේ ගෙණවයේ නමයෙන් කිසිවකු එහි නොපිවිසෙනු ඇත." පසුව ඔහු එයට නියෙන් කළේය. පසුව එය ආගබින්ගෙන් වෙළෙන්ය. පසුව ඔහු: "ඔබ ගෙස් ඒ දෙස බලනු" යයි ප්‍රච්ඡීය. පසුව ඔහු ඒ දෙස බලුවේය. එවිට එය ආගබින්ගෙන් වෙළි නිබුණු. නළුන හරී ඇටින් මෙසේ ප්‍රච්ඡීය: "ඔබේ ගෙණවයේ නමයෙන් කිසිවකු එයට නොපිවිස එයින් ගල වී නෙයනු ඇතැයි මම බිය වෙමි." [හසන් ගණයට අයන් හදිසයක්] - []

විවරණය:

අල්ලන් ස්වර්ගය භාෂ්පාගින්නා මඩු කල්හි, ඔහු ජ්බිරිල් (අලදිහිස් සලම්) තුමත 'ඔබ ස්වර්ගයට ගෙස් ඒ දෙස බලන්න'

යයි පච්චීය. ඔහු එහි ගේස් ඒ දෙස බලානවිත හඳු ආවේිය. ජ්‍යෙෂ්ඨී තුමා මෙසේ පච්චීය: අහෝ පරමධිපතියකුනි, ඔබේ ගෙවෘතයේ නමයෙන් ඒ ගත්ත් එහි ඇති සුවපහසුකම්, ගෙවයන් හෝහපත ගත්ත් සවන් දෙන කිසිවකු හෝව්වප්පාහි පිච්චීමට ප්‍රිය කරන්නේමය. එමෙන්ම ඒ හේතුවෙන් නමදුම් ඉවු කරනු ඇත. පසු ව අල්ලන් ස්වර්ගය වට කර, නියෙන් ක්‍රියක්මක කිරීම සහ තහනම් දැකින් වළකී සිටීම යනුදී දුෂ්කරතාසහ අපහසුතාසමග එය වෙළාගත්තේය. එහෙයින් එයට ඇතුළු වීමට කමති අය එම දුෂ්කරතා පසු කළ යුතුය. පසුව සර්වබලධී අල්ලන් මෙසේ පච්චීය: අහෝ ජ්‍යෙෂ්ඨී, දුෂ්කරතා සමග ස්වර්ගය වට කරගත් පසු ඔබ එහි ගේස් ඒ දෙස බලන්න. එවිට ඔහු ගේස් ඒ දෙස බලානවිත පමණ මෙසේ පච්චයි: අහෝ පරමධිපතියකුනි, ඔබේ ගෙවෘතයේ නමයෙන්, එහි මත්ගයේ ඇති දුෂ්කරතාහා අසිරිතාහේතුවෙන් කිසිවකු එහි නෙහිවිසෙනු ඇතුයි මම බිය වෙමි. අල්ලන් අපාගින්න මඩු කළේයි: අහෝ ජ්‍යෙෂ්ඨී! ඔබ ගේස් ඒ දෙස බලනු යයි පච්චීය. එවිට ඔහු ගේස් ඒ දෙස බලුවේය. පසුව ජ්‍යෙෂ්ඨී තුමාපමණ මෙසේ ප්‍රකණ කළේය: මත්ගේ පරමධිපතියකුනි, ඔබේ ගෙවෘතයේ නමයෙන්, එහි ඇති වඩ හිංසා වේදනාසහ අපයෝජ්න ගත කිසිවකු හෝසවන් දුන්නේ නම් ඔහු එහි පිච්චීමට පිළිකුල් කරන්නේමය. ඒවා අදාළ වන හේතු සංක්වලින් දුරස් වන්නේමය. පසුව අල්ලන් අපය වට කළේය. ඒ වෙත යන මත්ගය ආගබින් හැඳුනායන්ගෙන් සකස් කළේය. පසුව ඔහු: අහෝ ජ්‍යෙෂ්ඨී, ඔබ ගේස් ඒ දෙස බලනු යයි පච්චීය. ජ්‍යෙෂ්ඨී තුමා ගේස් ඒ දෙස බලා පසුව පමණ මෙසේ පච්චීය: අහෝ පරමධිපතියකුනි, ඒ අවට ඇති ආගබින් හා වින්දනයන් හේතුවෙන් කිසිවකු එයින් ගැලී නෙයනු ඇතුයි මම බිය වෙමි, තත් ගනිමි.

හඳිසයේ භරය:

1. දැන් පවත්වර්ගය හඳුපාය ඇති බව විශ්ව්‍ය කිරීම.
2. ගුප්ත දැඩිලබද්වන් අල්ලන් හාකුහුගේ දුනයණන් විසින් ගෙන එන ලද දැඩිලබද්වන් විශ්ව්‍ය කිරීමේ අනිවත්‍යභාවය.
3. දුෂ්කරතාමුවසීමෙන් විද දරුණුන්මේ වදුගත්කම. ඊට හේතුව ස්වර්ගය වෙත සේන්දු කරවන මත්ගය එය වන බේතිනි.
4. තහනම් කරන ලද දැයින් වලුකි සිටීමේ වදුගත්කම. ඊට හේතුව අපාය වෙත සේන්දු කරවන මත්ගය එය වන බේතිනි.
5. ස්වර්ගය දුෂ්කරත්වලින් ද නිරය ආගබින්ගෙන් ද වට විත්වීම මෙලෙඩ ජීවිතයේ පරික්ෂණයේ හඳුනාගේ අවශ්‍යතාව පෙන්වාදෙන්නකි.
6. ස්වර්ගයේ මත්ගය දුෂ්කරය, අසීරුය. ඉවසීම හාදේව විශ්ව්‍යයන් සමග විද දරුණුන්ම අවශ්‍ය වන්නේය. අපා ගින්නේ මත්ගය මෙලෙඩ ආගබින් හඳුන්දනයන්ගෙන් පිරි පවතී.

(65034)

(72) - عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «نَارُكُمْ جُزْءٌ مِنْ سَبْعِينَ جُزْءاً مِنْ نَارٍ جَهَنَّمَ»، قَيْلَ: يَا رَسُولَ اللَّهِ، إِنْ كَانَتْ لَكَفِيَّةً. قَالَ: «فُضْلَتْ عَلَيْهِنَّ بِتِسْعَةِ وَسَتِّينَ جُزْءاً كُلُّهُنَّ مِثْلَ حَرَّهَا». [صحيح] - [متفق عليه]

(72) - අල්ලහ්ගේ දුනයණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෙදිරා (රැලියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. "මබ සතු ගින්න අපා ගින්නෙන් හත්තුතුවන් එක් කෙටසකි." එවිට "අහෝ අල්ලහ්ගේ දුනයණන්! එයම ප්‍රමණවත් ය" යුති ප්‍රකණ කරන ලදී. එතුමා "එය එච්ච වචාකෙටස් හා නවයකින් වඩි කර ඇත. එච්චයල්ල එහි උෂ්ණත්වය හාසමන වේ." යුති ප්‍රච්චුහ. [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඛුහන් හාමුස්ලිම් හි වත්තන්වී ඇත]

විවරණය:

සඛ්‍යීන්ම මෙලෙඩ් පවතින ගින්න අපාගින්නේ හත්තුතුවන් එක් කෙටසක් බව නබා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් දැන්වාඇත. ඒ අනුව, මතුලෙඩ් ගින්නෙහි උෂ්ණත්වය මෙලෙඩ් ගින්නේ උෂ්ණත්වයට වචා කෙටස් හා නවයකින් අධිකය, බලවත් ය. ඉන් සම් කෙටසක්ම මෙලෙඩ් ගින්නේ උෂ්ණත්වයට සමන වන්නේය. එවිට "අල්ලහ්ගේ දුනයණන්! එහි පිවිසෙන්න දඩුවම් කිරීම සඳහාමෙලෙඩ් ගින්නම ප්‍රමණවත් වේ" යුති පවසනු ලැබේය. එවිට එතුමා අපා ගින්න මෙලෙඩ් ගින්නට වචාහා නව කෙටසකින් අධික කරනු ලබ ඇත. ඒවා සියල්ල දඩු උෂ්ණත්වයෙන් සමනය යුති ප්‍රච්චුහ.

හදීසයේ භරය:

1. අපාගින්න වෙත සේන්දු කරන ක්‍රියාත්මකයෙන් මිනිසුන් දුරස් කරනු පිණිස ඒ ගත් අනතුරු ඇතැවිම.

2. අපුරින්නේ හඳුහි දැඩුවමේ හයකකකම හඳුහි උණුසුමේ ද්‍රීඩ්ඩාවය.

(65036)

(73) - عَنْ أَيِّ هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «يَقْبِضُ اللَّهُ الْأَرْضَ، وَيَطْوِي السَّمَاوَاتِ بِيَمِينِهِ، ثُمَّ يَقُولُ: أَنَا الْمَلِكُ، أَئِنَّ مُلُوكَ الْأَرْضِ». [صحيح] - [عليه]

(73) – අල්ලන්ගේ දිනයන් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශකට මම සවන් දුනිම් යයි පවසා අඩු නුරෝධිරා (රුහියල්ලනු අන්හු) තුම්සිසින් මෙසේ වත්තකරන ලදී. "අල්ලන් ප්‍රේවිය අල්ලයනියි. ඔහුගේ දකුණු අතින් අහස් තුනී කර දමයි. පසුව ඔහු "මම රජ වෙමි! පෙනුනු රජවරු කෙනහ්ද? යයි විමසයි." [පූර්ව සංඝ සහිත හදීසියකි] - [බූහන් හාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

සඛ්‍යාත්‍යින්ම උත්තරීතර අල්ලන් මෙවුන් කෙරෙන් නගිවුවනු ලබන දිනයේ ප්‍රේවිය අල්ලාසිය එක්රස් කරයි. තම දකුණුනින් අහස් තුනී කර එය එකිනෙක මත තබාමුනයි. ඒ සමගම එය පහ වී ගෙස් විනාන වී යයි. පසුව "මම රජ වෙමි! පෙනුනු රජවරු කෙනහ්ද? යයි විමසයි.

හදීසයේ භරය:

1. සඛ්‍යාත්‍යින්ම අල්ලන්ගේ රජය සඳපාවනින බවන් එය හඳු සෙසු රජයන් අහෙසී වී යන බවන් සිහිපත් කිරීම.
2. අල්ලන්ගේ කිරීතිය, ඔහුගේ බලයේ හඳුධාධිපත්‍යයේ සර්වබලයින්වය හඳුහුගේ රජයයේ පූර්ණන්වය.

(65028)

(74) - عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رضيَ اللَّهُ عنْهَا قَالَتْ: دَخَلَ عَلَيَّ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَقَدْ سَرَّتْ سَهْوَةً لِي بِقِرَاءَمْ فِيهِ تَمَاثِيلُ، فَلَمَّا رَأَهُ هَتَّكَهُ وَتَلَوَّنَ وَجْهُهُ وَقَالَ: «يَا عَائِشَةَ، أَشَدُّ النَّاسِ عَذَابًا عِنْدَ اللَّهِ يَوْمَ الْقِيَامَةِ الَّذِينَ يُضَاهُونَ بِخَلْقِ اللَّهِ» قَالَتْ عَائِشَةُ: «فَقَطَعْنَاهُ فَجَعَلْنَا مِنْهُ وَسَادَةً أَوْ وِسَادَتَيْنِ». [صحيح] - [متفق عليه]

(74) – දේව විශ්වසීන්ගේ මණ්ඩ වූ ආඉජා(රළියල්ලෙහු අන්හා) තුමිය විසින් මෙසේ වත්තාකරන ලදී. අල්ලන්ගේ දිනයන් (සල්ලල්ලෙහු අලෙයිහි වසල්ලම්) මාවත පම්ණියනා. මාවිසින් මගේ කුටියේ (දෙශවුවට) මාසනු පින්තුර සහිත තිරයකින් ආවරණය කර තිබුණි. අල්ලන්ගේ දිනයන් (සල්ලල්ලෙහු අලෙයිහි වසල්ලම්) එය දුටු විට, එය ඉවත් කළහ. එනුමණන්ගේ මූහුණේ වර්ණය ද වෙනස් විය. එනුමණන් "අහො! ආඉජා මලවුන් කෙරෙන් නගිවුවනු ලබන දිනයේ දරුණුනම දඩුවමට ලක්වන්නේ අල්ලන්ගේ ම්‍යුමකට සමන යමක් කිරීමට උත්සාහ කරන්නන් වෙයි." යයි ප්‍රතිස්ථාපනය ආඉජාතුමිය තවදුරටත්: 'අපි එය කළී කර ඉන් එක් කෙතිටයක් හෝ කෙතිට දෙකක් සඳා ගන්නෙමු' යයි ප්‍රතිස්ථාපනය. [පූර්ව සංඛ්‍යා සහිත හැඳිසයකි] - [බූහත් භා මූස්ලිම් හි වත්තාවි ඇතුළු]

විවරණය:

නඩි (සල්ලල්ලෙහු අලෙයිහි වසල්ලම්) තුමණන් ආඉජා (රළියල්ලෙහු අන්හා) තුමිය දකීමට ඔහුගේ නිවසට ඇතුළු වූහ. එවිට, ඇය බැඩු බහිර්ඝිය තබාඳුනි කුඩාල්මතිය සඡීවී ජීවීන්ගේ රුප සහිත රෙදි කඩකින් ආවරණය කර ඇති බව එනුමණන්ට පෙනී ගියේය. එවිට අල්ලන් වෙනුවෙන් එනුමණන් කෙහෙයට පත්වී එනුමණන්ගේ මූහුණේ වර්ණය ද වෙනස් වූ අතර

ඒතුමණන් එය ඉවත් කර මෙසේ ප්‍රචීන. මලවුන් කෙරෙන් නගිටුවනු ලබන දිනයේ දරුණුතම දඩුවම් ලබන මිනිසුන් වනුයේ අල්ලන් මඩු සංඝ්‍යා හඩරුවන්ට යමක් සමඟ කිරීමට උත්සහ කරන්නන් වෙති. ආඉඡනුමිය තවදුරටත්: 'අපි එමගින් කෙත්වයක් හෝකත්ව දෙකක් සඳුගන්නෙමු' යයි ප්‍රසුවය.

හදීසයේ භරය:

1. පිළිකුල් සහගත දූෂක් දුටු මෙනෙහෙන්ම ප්‍රතිකෙශ්ප කිරීම: එසේ කිරීමෙන් විශාල අනර්ථයක් සිදු නොවන්නේ නම්, එහිදී ලිභිල් නොවිය යුතුයි.
2. මලවුන් කෙරෙන් නගිටුවනු ලබන දින, පහයේ බරපතලකම අනුව දඩුවම වෙනස් වේ.
3. සංඝ්‍යා ජීවීන් රුපයට නැඹුම විශාල ප්‍රහයකි.
4. රුප ගන්වීම තහනම් කිරීම පිළිබඳ එක් තීන්දුවක් නම්, රුප ගන්වන ගිල්පියෝය අනුකරණය කිරීමට අදහස් කළන් නොත්, එය සර්ව බලධානී අල්ලන්ගේ මඩුම අනුකරණය කිරීමයි.
5. එහි ඇති තහනම් දේවලින් වළකීමෙන් පසු ප්‍රයෝගීනය ලබන වස්තුව ආරක්ෂකීමට සර්ථා පිළිවෙත උනන්දු වෙයි.
6. සංඝ්‍යා ජීවීන්ගේ රුප කවර ආකර්‍යකින් නිර්මණය කළ දී, එය ඔවුන්ගේ වත්තීය වුව ද ඉන් වළකී සිටිය යුතු වේ.

(5931)

(75) - عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «وَالَّذِي نَفْسِي
بِيَدِهِ، لَيُوشَكَنَ أَنْ يَنْزِلَ فِيهِمْ أَبْنُ مَرْيَمَ حَكَمًا مُفْسِطًا، فَيُكْسِرَ الصَّلِيبَ، وَيَقْتُلَ الْخِنْزِيرَ، وَيَضَعَ
الْجِرْزِيَّةَ، وَيَفِيضَ الْمَالُ حَتَّى لَا يَقْبَلُهُ أَحَدٌ». [صحيح] - [متفق عليه]

(75) – අල්ලත්ගේ දිනයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු තුරෙයිරා(රළියල්ලහු අන්හු) තුමාවිසින් වත්තකරන ලදී. "මෙන්ගේ ආත්මය කුවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. මරිය තුමියගේ පුත් (පේෂුස්) තුදුරේදීම ඔබ අතර සඩුතණ පැණකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසෑය කඩා උගරන් මරා ජීසියා(මූස්ලිම් නොවන අයගෙන් ලබනන් බද්ද) අහෝසී කරනු ඇත. එවිට මුදල් බහුල වන අතර කිසිවකු ප්‍රණාසකර භර නොගනු ඇත." [පුරුෂ සඩුක සහිත හදිස්යකි]
- [බූහන් භාමුස්ලිම් හි වත්තයේ ඇත]

විවරණය:

මුහම්මද් තුමෙන්ගේ පිළිවෙතව (නීතියට) අනුව මිනිසුන් අතර යුත්ති සහගතව විනිශ්චය කිරීම සඳහාමරිය තුමියගේ පුත් ර්සා තුමෙන්ගේ පහළවීම ඉතා සම්පයෙන් සිදුවන බව නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමෙන් දිවුරා පවසා සිරියි. සඛ්‍යාත්‍යාත්මක ඔහු කිනුනුවන් ගරඹුහුමන් කරන කුරුසෑ කඩාමනු ඇත. සඛ්‍යාත්‍යාත්මක ර්සා(අලයිහිස් සලම්) තුමාශාරන් මරාදමනු ඇත. සඛ්‍යාත්‍යාත්මක එතුමාජීස්යාබදු අහෝසී කරනු ඇත. ඉස්ලාමය වෙත පිවිසෙන මෙන් මිනිසුන් සියලු දෙනාත බල කරනු ඇත. කිසිවකු දනය පිළි නොන්නාතරමට ධනය ගලනු ඇත. එය ධනය අධික වීම හේතුවෙනි. කෙනෙකු අතෙහි ඇති දිනව කිසිවෙකුට අවශ්‍ය නොවනු ඇත. සමඟීය පහළ වන අතර අඛණ්ඩව යහපත සළුසේනු ඇත.

හඳිසයේ භරය:

1. අවසන් කැඳුයේ ර්සා(අලදිහිස් සලම්) තුමණග් පහළ වීම සහතික කිරීම. සඛ්‍යාත්‍යාපනය එය අවසන් නෙත්තට් සලකුණකි.
2. නබ් (සල්ලේලේනු අලදිහි වසල්ලම්) තුමණන්ගේ පිළිවෙත වෙනත් කිසිවකු විසින් වෙනස් කරනු නොලැබේ.
3. අවසන් කැඳුය වන විට දන සම්පත්හි අභිව්‍යාධිය පහළ වනු ඇත. ඒ සමගම මිනිසුන් එයින් වළුකී සිටිනි.
4. අවසන් කැඳුයේ ර්සා(අලදිහිස් සලම්) තුමණ්මගින් විනිශ්චය කරන තරමට ඉස්ලම් දහමේ ප්‍රතිත්ම අඛණ්ඩව පවතින බවට වූ ගුහරුවිය.

(65025)

(76) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لِعَمِّهِ: {فُلْ: لَا إِلَهَ إِلَّا اللَّهُ، أَشْهُدُ لَكَ بِهَا يَوْمَ الْقِيَامَةِ}، قَالَ: لَوْلَا أَنْ تُعَيِّرَنِي قُرَيْشٌ، يَقُولُونَ: إِنَّمَا حَمَلَهُ عَلَى ذَلِكَ الْجَرْعَ لَا فَرْزُتُ بِهَا عَيْنِكَ. فَأَنْزَلَ اللَّهُ: {إِنَّكَ لَا تَهْدِي مَنْ أَحْبَبْتَ وَلَكِنَّ اللَّهَ يَهْدِي مَنْ يَشَاءُ} [القصص: 56]. [صحیح] - [رواه مسلم]

(76) - අඩු භූරේදිරු(රළියල්ලෙහු අන්හු) තුම්සිසින් මෙසේ වත්තා කරන ලදී. අල්ලන්ගේ දූනයක්ස්සල්ලෙහු අලදිහි වසල්ලම්) තම මහප්පත මෙසේ පවසාසිටියහ. "ඔබ 'ලාඉලනු ඉල්ලල්ලන්' (නමදුමට සුදුස්සා අල්ලන් හර වෙනත් කිසිවකු නතා) යයි පවසන්න. මලවුන් කෙරෙන් නඟිවුවනු ලබන දිනයේ ඔබ වෙනුවෙන් ඒ ගතා මමාසක්ෂී දරමි" ඔහු: 'එසේ කිරීමට මා පෙලඹවුයේ (මරණයට ලං වන) බිය යයි කියමින් කුරෙදිශ්වරුන් මට දෙසේ නඟීම ගතා මාබිය නෙවින්නේ තම්, මම නිසක්වම ඔබේ දස් සතුවු කරන්නෙමි.' යයි කිය. එවිට අල්ලන් මෙසේ හෙලිදරවී කළේ ය: "නියන වශයෙන්ම ඔබ ප්‍රිය කළ අයට, ඔබට මග පෙන්විය නෙහක. එනමුන් අල්ලන් ඔහු අහිමත කරන අයට මග පෙන්වයි..." (අල්-කසස්: 56) [පූර්ව සඩක සහිත හඳුසයකි] - [ඉමති මූස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

මලවුන් කෙරෙන් නඟිවුවනු ලබන දිනයේ තම මහප්පාවන අඩු තඟිබි වෙනුවෙන් එතුමණන් පෙනී සිටිනු පිණිසන්, ඔහු වෙනුවෙන් ඉස්ලමය ගතා සක්ෂී දරනු පිණිසන් ඔහු මරණ වේදනත්ව සිටිය දී ලාඉලනු ඉල්ලල්ලනු යයි පවසන මෙන් එතුමණන්මුගෙන් ඉල්ලාසිටියහ. නමුන් කුරෙදිශ්වරු දෙසේ නගා මරණය හේතුවෙන් භා දුර්වලකම හේතුවෙන් ඔහු ඉස්ලමය වළඳ ගත් බව පවසනු ඇතයි බියෙන් සක්ෂීයේ ප්‍රකණය පවසන්නට ඔහු ප්‍රතික්ෂේප කළේය. පසුව නඩි

(සල්ලේළුනු අලයිහි වසල්ලම්) තුමණන් හට ඔහු මෙසේ පඩීය: "එය එසේ නොවී නම්, සක්ෂියේ ප්‍රකාශය තුළින් ඔබේ හද්වතට ප්‍රතිඵල ප්‍රවේශ කරවමි. ඔබ සහීමකට පත්වන තුරු ඔබේ කමත්ත මම ඔබට දන්වාසිටිමි. එවිට ඉස්ලමයේ භාෂය ආගිර්වද කිරීමට නඩි (සල්ලේළුනු අලයිහි වසල්ලම්) තුමණන්ට අයිතියක් නති බවන්, තමන් කමති අයට ආගිර්වද කරනුයේ අල්ලන් පමණක් බවන් පෙන්වාදෙන පසිය උත්තරිතර අල්ලන් පහළ කළේය. සඛ්‍යීන්ම නඩි (සල්ලේළුනු අලයිහි වසල්ලම්) තුමණන් මිනිසුන්ට මග පෙන්වූ සංකීර්ණ ප්‍රජාවාදී කිරීම්, මගපෙන්වීම්, සංශෝධන මත්ගය වෙත ඇරුණුම් කිරීම් තුළිනි.

හදීසයේ භරය:

1. මිනිසුන්ගේ වචනවලට බිය වී සත්‍යය අන්හර නොකළිය යුතුය.
2. නඩි (සල්ලේළුනු අලයිහි වසල්ලම්) තුමණන්ට හකි වූයේ මගපෙන්වීම හැසඹක ඉදිරිපත් කිරීමෙන් මග පෙන්වීම පමණය. ආගිර්වද කිරීම එතුමණන් සතු නොවේය.
3. දේවන්වය ප්‍රතික්ෂේප කළ රෙණියාඉස්ලමය වෙත ඇරුණුම් කරනු පිණිස ඔහුව බැඳුකීම ආගමනුගත කර ඇත.
4. සියලුම අවස්ථාවන්හි උත්තරිතර අල්ලන් වෙත ඇරුණුම් කිරීම සඳහානාඩි (සල්ලේළුනු අලයිහි වසල්ලම්) තුමණන් සතු ව තිබූ උනන්දුව.

(65069)

(77) - عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو رضي الله عنهمَا قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «حَوْضِي مَسِيرَةُ شَهْرٍ، مَأْوَهُ أَبْيَضُ مِنَ الْلَّبَنِ، وَرِيحُهُ أَطْيَبُ مِنَ الْمِسْكِ، وَكَيْزَانُهُ كَنْجُومُ السَّمَاءِ، مَنْ شَرِبَ مِنْهَا فَلَا يَظْمَأُ أَبَدًا». [صحیح] - [متفق عليه]

(77) – නඩි (සල්ලල්ලෙහු අලදිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලෙහි ඉඩිනු අම්රි (රැලියල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. "මණග් තටකය මසක ගමන් කරන දුරකි. එහි ජලය කිරී පහැදුට වඩාසුදුවන් වේ. එහි සූගන්ධය කස්තුරියට වඩාසුදුවනි වේ. එහි ගුරුලේෂ්නු අහසේ තරු මෙන් පවතී. කවරෙකු ඉන් පනය කළේ ද ඉන් පසු ඔහුට කිසිදාපිප්‍රය ඇති වන්නේ නතු." [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහත් භාමූස්ලම් හි වත්තාවී ඇතා]

විවරණය:

මලුවුන් කෙරෙන් තහිටුවනු ලබන දිනයේ තමන්ට තටකයක් ඇති බවත් එහි දිග මසක ගමන් කරන දුරකින් පිහිටා ඇති බවත් එහි පලල ද ඒ භාසමක දුරකින් පිහිටා ඇති බවත් නඩි (සල්ලල්ලෙහු අලදිහි වසල්ලම්) තුමණන් දන්වා සිටියහ. සඛ්‍යාච්‍යාන්ම එහි ජලය කිරියට වඩාසුදුවන් පහැඳුයන් වේ. සඛ්‍යාච්‍යාන්ම එහි ගන්ධය කස්තුරි සුවලට වඩාමිහිරි සුවලනි වේ. එහි ගුරුලේෂ්නු අධික ලෙස අහසේ තරු මෙන් පවතී. කවරෙකු එම තටකයෙන් පනය කළේ ද ඔහුට කිසිදාපිප්‍රය හට ගැනන්නේ නතු.

හදීසයේ භාරය:

1. නඩි (සල්ලල්ලෙහු අලදිහි වසල්ලම්) තුමණන්ගේ තටකය විශේෂ ජල පරිම්වකින් යුත්තය. මලුවුන් කෙරෙන්

නඩිව්‍යුවනු ලබන දිනයේ තම සමූහයාතර සිටි දේවත්වය විශ්වස කළ මූල්‍යීය මින්වරු එහි පම්පණ ඇත.

2. එම තටකයෙන් පකය කරන්නන් හට ආයිර්වද හිමි ටො. එවිට කිසිදු අවස්ථාවක ඔහුට පිප්පය ඇති වන්නේ නත.

(65030)

(78) - عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يُؤْتَى بِالْمَوْتِ كَهِيَّةً كَبِشِ أَمْلَحَ، فَيُنَادِي مُنَادِي: يَا أَهْلَ الْجَنَّةِ، فَيَشْرَبُونَ وَيَنْظُرُونَ، فَيَقُولُ: هَلْ تَعْرِفُونَ هَذَا؟ فَيَقُولُونَ: نَعَمْ، هَذَا الْمَوْتُ، وَكُلُّهُمْ قَدْ رَآءُ، ثُمَّ يُنَادِي: يَا أَهْلَ النَّارِ، فَيَشْرَبُونَ وَيَنْظُرُونَ، فَيَقُولُ: وَهَلْ تَعْرِفُونَ هَذَا؟ فَيَقُولُونَ: نَعَمْ، هَذَا الْمَوْتُ، وَكُلُّهُمْ قَدْ رَآءُ، فَيُذْبَحُ ثُمَّ يَقُولُ: يَا أَهْلَ الْجَنَّةِ خُلُودٌ فَلَا مَوْتٌ، وَيَا أَهْلَ النَّارِ خُلُودٌ فَلَا مَوْتٌ، ثُمَّ قَرَأَ: {وَأَنذِرْهُمْ يَوْمَ الْحُسْنَةِ إِذْ قُضِيَ الْأَمْرُ وَهُمْ فِي غَفْلَةٍ} [مريم: 39]، وَهُؤُلَاءِ فِي غَفْلَةٍ أَهْلُ الدُّنْيَا {وَهُمْ لَا يُؤْمِنُونَ} [مريم: 39]. [صحيح] -

[متفق عليه]

(78) – අල්ලන්ගේ දිනයක්න් (සල්ලලේනු අලදිහී වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු සර්දී අල්කුද්රි (රූපියල්ලනු අන්තු) තුමනිසින් මෙසේ වත්තකරන ලදී. "මරණය කළ සූදු මිගුනී බචුලවෙකුගේ හඩුයෙන් ගෙනවිත් තබනු ලැබේ. එවිට ඇරුණුම් කරවකු "අහෝස්වර්ග වසියනි!" යයි ඇරුණුම් කරයි. එවිට ඔවුනු බෙලි දිගු කරමින් බලනි. ඔහු: "නුම්ලාමෙය හඳුනනවාද?" යයි විමසයි. ඔවුනු: "එසේය, මෙය මරණය වේ" යයි පවසනි. ඔවුන් සම කෙනකුම එය දකු තිබුණි. පසුව තබන්න් "අහෝනිරාවසියනි!" යයි ඇරුණුම් කරයි. එවිට ඔවුනු ද බෙලි දිගු කරමින් බලනි. එවිට ඔහු: "නුම්ලාමෙය හඳුනනවද?" යයි විමසයි. එවිට ඔවුනු: "මෙය මරණය වේ" යයි පවසනි. ඔවුන් සම කෙනකුම එය දකු තිබුණි. පසුව එය කපා හරිනු ලබ අනතුරුව "අහෝස්වර්ග වසියනි! සදකනිකහඩියයි. එහෙයින් මරණයක් නත්, අහෝස්ප්‍රවසියනි! සදකනිකහඩියයි. මරණයක් නත් යයි පවසයි. පසුව හෙතෙම "ඔවුනු විශ්වීස නොකරමින් හාම්වුන් නොසලකිලිමන් ලෙස සිටිය දී එම අනු තීන්දු කරනු ලබන විට පසුත්වීල්ලට පත් වන දිනය ගත් ඔවුනට නුම අවව්‍ය කරනු" යන (සුරා මර්යම: 39) පස්‍ය පර්‍යන්ත කළේය. එසේ නොසලකිල්ලෙන් සිටි අය මෙලෙහි ව්‍යුහු වෙති." [පූර්ව සඩක සහිත හදීසියකි] - [බුහන් හාමුස්ලම් හී වත්තාවී ඇතා]

විවරණය:

මලවුන් කෙරෙන් නගිටුවනු ලබන දිනයේ, කළ සූදු ප්‍රහාර මිගුනී බචුලවෙකුගේ හඩුය හෘසමනව මරණය ගෙන එනු ලබන බව නඩී (සල්ලලේනු අලදිහී වසල්ලම්) තුමණන් විගුහ කර ඇත. එවිට "අහෝස්වර්ග වසියනි!" යයි අමතනු ලැබේ. එවිට ඔවුනු ඔවුන්ගේ බෙලි හා ඔවුන්ගේ ගෙලවල් දිගු කරමින්

ඔවුන්ගේ හිස් ඔසවමින් බලනි. "නුඩාලාමෙය හදුනනවැදු?" යයි
ඔවුන්ගෙන් විමසයි. "එසේය, එය මරණයයි" ඔවුහු පවතී.
ඔවුන් සම් කෙනෙකුම එය දකු තිබෙන අතර එය වටහාගතියි.
පසුව ඇරුණුම් කරන්නා "අහෝ අපාව්‍යියනි!" යයි අමතයි. එවිට
ඔවුහු ඔවුන්ගේ බෙලි භාංවුන්ගේ ගෙලවල් දිගු කර ඔවුන්ගේ
හිස් ඔසවා බලනි. "නුඩාලා මෙය හදුනනවැදු?" යයි විමසයි.
"එසේය, එය මරණයයි" යනු ඔවුහු පවසනි. ඔවුන් සම්
කෙනෙකුම එය දකු තිබේ. පසුව එය කපාහරිනු ලැබේ. පසුව
ඇරුණුම් කරන්නා "අහෝ ස්වර්ග ව්‍යුහයනි! මෙය සදහනික
රුදුමකි. එහෙයින් මරණයක් නත්. අහෝ අපාව්‍යියනි! මෙය
සදහනිකයින්ගෙන් සදහනික රුදුමකි. එහෙයින් මරණයක්
නත්" යයි පවසයි. මෙසේ සිදු වන්නේ දේවත්වය විශ්වස
කරන්නන්ගේ සතුට වඩි කිරීමට හාදේවත්වය ප්‍රතික්ෂේප කර
දඩුවමට ලක්වන්නන් කෙසේයට පත් කිරීමට වේ. පසුව නඩී
(සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණණ්මෙසේ පර්‍යන්තය කළහ.
"ඔවුහු විශ්වස නෙකරමින් භාංවුන් නෙසැලකිලිමන් ලෙස
සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුත්ව්‍යිල්ලට පත් වන
දිනය ගත ඔවුනට නුඩි අවවැදු කරනු." මලවුන් කෙරෙන්
නඩීවත්තු ලබන දිනයේ ස්වර්ග ව්‍යුහය් හා අප්‍රතික්ෂාන් වෙන් කරනු
ලැබේ. ඒ සම් කෙනෙකුම ඔහු යුතු තත්ත්ව සදහනිකයකු ලෙස
පිවිසෙනු ඇතු. නපුරු තත්ත්තායහපත නෙකලේ නම්, ඔහු
පසුත්ව්‍යිලි වී කණස්සල්ලට පත් වනු ඇතු. එමෙන්ම අඩුප්‍රතිකම්
ඇත්තායහපත අධික නෙකලේ නම්, ඔහු ද ඔහු පසුත්ව්‍යිලි වී
කණස්සල්ලට පත් වනු ඇතු.

හදීසයේ නරය:

- මතුලෙනවහි මිනිසත් ගමන, එය ස්වර්ගයේ සදහනික
විය හකු. එසේ නත්තෙන් අප්‍රතික්ෂාන් විය හකු.

2. මලුවුන් කෙරෙන් නඟිටුවනු ලබන දිනයේ පවතින අර්බුදවල දරුණුකම ගත් අවච්ඡා කිරීම, සඛල්තින්ම එය විනශකත් මෙන්ම පසන්වීලි වීමේ දිනයයි.
3. ස්වර්ග ව්‍යෝන්ට සද්‍යස්ථාව ඇති බවත්, නිරව්‍යෝන් සඳා දුකෙන් පසුවන බවත් විස්තර කිරීම.

(65035)

(79) - عن عمر بن الخطاب رضي الله عنه قال: إنه سمع نبي الله صلى الله عليه وسلم يقول: «لَوْ أَنَّكُمْ تَتَوَكَّلُونَ عَلَى اللَّهِ حَقَّ تَوْكِيلِهِ، لَرَزَقَكُمْ كَمَا يَرْزُقُ الطَّيْرَ، تَغْدُو حَمَاصًا وَتَرُوْحُ بِطَانًا». [رواه الترمذی وابن ماجه وأحمد]

(79) – සඛල්තින්ම තමන් නඩි (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන් පවසයිටි දැඩි සවන් තුන් බව පවසමින් උමර් ඉඩිනු අල් කත්තකී (රැලියල්ලේහු අන්හු) තුමාවිසින් මෙසේද් වත්තාකරන ලදී: “සඛල්තින්ම තුම්බලාඅල්ලන් වෙන ප්‍රතිරිය යුතු නියම අයුරින් පවර්චිග්‍රව්‍යය තබන්නේහු නම්, උද්‍යෝග හිස් බැඩින් ගෙස් සවස පිරුණු බැඩින් පමිණෙන පක්ෂීය පෙශීණය කරනු ලබන්නක් මෙන් තුම්බලාද පෙශීණය කරනු ලබනු ඇත.” [පූර්ව සඩක සහිත හදීසියකි] - []

විවරණය:

ලෙකික හා ආගමික කටයුතුවලදී යහපත ගෙන ඒමේ හා හනිය වළැක්වීමේ දී අල්ලන් මත සම්පූර්ණ විශ්ව්‍යය තඩිය යුතු යයි නඩි (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන් අප දිරිගන්වා ඇත. උත්තරීතර සුවිශ්‍යදෙයන්න් හර යමක් පිරිනමන්නට හෝ යමක් වළක්වන්නට හෝ යම් හනියක් කරන්නට හෝ යම් සෙනක් සලසන්නට හෝ කිසිවකු නත්. අල්ලන් මත සඛූ අදිෂ්ඨ්‍යනය තඩිමන් සමග යහපත ගෙන ඒමේ හා හනිය

වළක්වීමේ සඩක අප විසින් පිළිපදිය යුතුය. එය අප සිදු කළ විට කුසගින්නෙන් උදාහිත පිටත්ව ගෙස් සවස් කරගේ කුස පුරවන්නා එන පක්ෂයත අල්ලන් පෙශෙනු සම්පත් දෙනැති කරන්නා සේ අල්ලන් අපට පෙශෙනු සම්පත් පිරිනමනු ඇත. මෙම ක්‍රියා විශ්වාසය මත පමණක් පදනම්ව මලි නෙවී පෙශෙනු සම්පත් සේවීම සඳහානම උත්සහය යෙදීමේ සඩක අතරින් වූ එක් වර්ගයකි.

හදිසයේ භරය:

1. විශ්වාසය තබනු කිරීමේ මතිමය. සඛ්‍යානීම එය පෙශෙනු සම්පත් ගෙන දීමේ අතිමහන් සඩකයකි.
2. විශ්වාසය තබනු කිරීමේ ක්‍රියාන්ත්වට පටහන් නෙත්වී. සඛ්‍යානීශ්වාසය තබනු කිරීම යනු එය පෙශෙනු සම්පත් සේවීමේ දී උදේශ සවස පිටත්ව ගෙස් පම්ණීමේ ක්‍රියාලියට විරද්ධ නෙවන්නකි.
3. හද්වන් හක්‍රමුණු ක්‍රියාන්ත්ව ජ්‍රීඩාව ප්‍රමුඛන්වය ලබාදෙයි. සඛ්‍යානීම විශ්වාසය තබනු කිරීම යනු හද්වන හක්‍රමුණු ක්‍රියාක්.
4. හේතු මත පමණක් බද්ධ සේවීම දහම තුළ හීනතාවකි. එමෙන්ම හේතු සඩක අත්හර දීමීම බුද්ධී හීනතාවකි.

(4721)

(80) - عن عبد الله بن عباس رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال: «عَمَّا نِعْمَتَانِي
مَغْبُونٌ فِيهِمَا كَثِيرٌ مِنَ النَّاسِ: الصَّحَّةُ، وَالْفَرَاغُ». [صحيح] - [رواوه البخاري]

(80) – නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමාප්රකාශ කළ බව
අබ්දුල්ලෙහි ඉඩිනු අබ්ඛේ (රජියල්ලෙහු අන්හුම) විසින් මෙසේ
වත්තා කරන ලදී. “අායිර්වදී දෙකක් ඇත. ජනයා අතරින්
බහුතරයක් දෙනා ඒ දෙකෙහි අලහි ලබන්නොවෙනි. එනම්:
නිරෝගීකම හාටිවේකයයි.” [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමම් බුහත්
ඡය වත්තකර ඇත]

විවරණය:

මිනිසා වෙත අල්ලන් පිරිනමු ආයිර්වදී දෙකක් ඇත. ඒ දෙකෙහි වටිනකම ඔහු නොදැනී. ඒ දෙක තුළ ඔහු විශේෂ
වගයෙන් පත්‍ර විදියි. එනම් ගර්ඩ සේඛියය හාටිවේකි වේලෙහියි. මිනිසාගර්ඩ සේඛියන් ජ්‍රමණවත් ව නිලධාන විට පමණක්
අවනත වීමේ කටයුතු සඳහාවත් කර ගනු ඇත. නමුත් ඇතැම්
විට ඔහුට හකියාව නිඩුණු ද ඔහු ආරෝග්‍යමත් නොවනු ඇත.
ඇතැම් විට ඔහු නිරෝගීමත් වුව ද ඒ සඳහා හකියාව නොවනු
ඇත. ඉපසුම් දී කත්‍යය බහුලත්වය නිස්තරවත් දහුමට හා
ක්‍රේයවාට වේලෙහි වෙන් කර ගත නොහැකි වේ. කටරෙකුට මෙම
කටයුතු දෙක හිමි වී අවනත වීමට මලිකමක් දක්වන්නේ ද ඔහු
අලහි ලබන්නොකි. එනම් වියපෘතයේ ආලාය ලබාවෙකි.

හදීසයේ හරය:

(5449)

(81) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يُسَلِّمُ الرَّاكِبُ عَلَى الْمَاشِيِّ، وَالْمَاشِيُّ عَلَى الْقَاعِدِ، وَالْقَلِيلُ عَلَى الْكَثِيرِ». وَلِلْبُخَارِيِّ: «يُسَلِّمُ الصَّغِيرُ عَلَى الْكَبِيرِ، وَالْمَأْرُ عَلَى الْقَاعِدِ، وَالْقَلِيلُ عَلَى الْكَثِيرِ». [صحيح] - [متفق عليه]

(81) – අල්ලන්ගේ දූතයකන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු තුරෙයිරා (රැලියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. “වහනයේ ගමන් කරන්නාපාගමනින් යන්නවත්, පාගමනින් යන්නාවඩි වී සිටින්නවත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලුම් පවසනු ඇත.” [පූර්ව සඩක සහිත හදීසියකි] - [බූහත් භාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

ජනත්ව අතර සලුම් නම් සුභ පත්‍රම පවසන ආකර්යේ විනය නැඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණකන් මග පෙන්වුහ. එනම්: "අස්සලුම් අලයිකුම් වරහ්මතුල්ලෙහි ව්‍යුරකකුහු" කුඩා වියේ පසුවන අය වඩිහිටියවත්, වහනයක ගමන් කරන්නාපා ගමනින් යන්නවත්, පාගමනින් යන්නාවඩි වී සිටින්නවත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලුම් පවසිය යුතු වේ.

හදීසයේ නාරය:

1. හදීසයේ සඳහන් පරිදි සලුම් පවසීම සනුවු දෙයකය. ඒ ගමන්කරු වහනයක ගමන් කරන තු සලුම් පවසීම හෝ සඳහන් කරන ලද දෙයට වෙනස්ව සලුම් පවසීම සිදු වුව ද එය අනුමත වන්නේය. නමුත් එය වඩක් හෙඳු භාවචක් ගෙෂ්ඨ දෙයට පටහැනිය.
2. හදීසයේ සඳහන් කුමය මත පදනම් ව සලුමය පතුරුවා හඳුම ආදරය හාලෙන්ගතුකම ඇතිවීමට හේතු වන්නේය.

3. සඳහන් කරනු ලැබූ දෑහි දෙදෙනම එක සමක වූයේ නම් හෝ එකම තන්ත්වයක පසු වූයේ නම්, ඔවුන් අතරින් ගෝෂ්ය වනුයේ සලුමය පළමුව පවස්සාරමින් කරන්නය.
4. මිනිස්ත අවශ්‍ය සියලුම දැප්පාදිලි කිරීමෙහි මෙම හරිජා පිළිවෙන පරිපූර්ණත්වයට පත්ව ඇත.
5. සිලුමයේ විනය කියේම හසුම් කෙනෙකුටම ඔවුනෙහුන්ගේ උරුමය පිරිනම්මිම.

(4243)

(82) - عن أبي ذر رضي الله عنه: عن النبي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فيما رَوَى عن الله تبارَكَ وَتَعَالَى أَنَّهُ قَالَ: «يَا عِبَادِي إِنِّي حَرَّمْتُ الظُّلْمَ عَلَى نَفْسِي، وَجَعَلْتُهُ بَيْنَكُمْ مُحْرَماً، فَلَا تَظَالَمُوا، يَا عِبَادِي كُلُّكُمْ ضَالٌ إِلَّا مَنْ هَدَيْتُهُ، فَاسْتَهْدُونِي أَهْدِكُمْ، يَا عِبَادِي كُلُّكُمْ جَائِعٌ إِلَّا مَنْ أَطْعَمْتُهُ، فَاسْتَظْعِمُونِي أَطْعِمْكُمْ، يَا عِبَادِي كُلُّكُمْ عَارٍ إِلَّا مَنْ كَسُوتُهُ، فَاسْتَكْسُونِي أَكْسُكُمْ، يَا عِبَادِي إِنَّكُمْ تُخْطِلُونَ بِاللَّيْلِ وَالنَّهَارِ وَأَنَا أَغْفِرُ الذُّنُوبَ جَمِيعًا فَاسْتَغْفِرُونِي أَغْفِرُ لَكُمْ، يَا عِبَادِي إِنَّكُمْ لَنْ تَبْلُغُوا صَرَرِي فَتَضُرُّونِي، وَلَنْ تَبْلُغُوا نَفْعِي فَتَنْفَعُونِي، يَا عِبَادِي لَوْأَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ كَانُوا عَلَى أَنْتَقَى قَلْبِ رَجُلٍ وَاحِدٍ مِنْكُمْ مَا زَادَ ذَلِكَ فِي مُلْكِي شَيْئًا، يَا عِبَادِي لَوْأَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ كَانُوا عَلَى أَفْجَرِ قَلْبِ رَجُلٍ وَاحِدٍ مَا نَفَصَ ذَلِكَ مِنْ مُلْكِي شَيْئًا، يَا عِبَادِي لَوْأَنَّ أَوَّلَكُمْ وَآخِرَكُمْ وَإِنْسَكُمْ وَجِنَّكُمْ قَامُوا فِي صَعِيدٍ وَاحِدٍ فَسَأَلُونِي فَأَعْطِيْتُ كُلَّ إِنْسَانٍ مَسَأَلَتُهُ مَا نَفَصَ ذَلِكَ مِمَّا عِنْدِي إِلَّا كَمَا يَنْقُصُ الْمِحْيَطُ إِذَا دَخَلَ الْبَحْرَ، يَا عِبَادِي إِنَّمَا هِيَ أَعْمَالُكُمْ أُحْصِيَهَا لَكُمْ ثُمَّ أَوْفَيْكُمْ إِيَاهَا، فَمَنْ وَجَدَ خَيْرًا فَلْيَحْمِدِ اللَّهَ، وَمَنْ وَجَدَ غَيْرَ ذَلِكَ فَلَا يَلُومَنَّ إِلَّا نَفْسَهُ». [صحيف] - [رواه مسلم]

(82) – අඩු දර් (රූපියල්ලෙහු අන්තු) තුම්ඩීසින් මෙසේ වත්තකරන ලදී. නබ් (සල්ලේලේහු අලධිහි වසල්ලම්) තුමණණ්තම පරමධිපති ගත් වත්තාකළ කරුණු සම්බන්ධයෙන් මෙසේ පවසාසිටියහා: “මණග් ගත්තනි! අසඩරණය (අපරධය) මම මාමතාම තහනම් කර ගත්තෙමි. ඔබ අතරත් එය මතාහනම් කරනු ලැබුවක් බවට පත් කළේමි. එබැවින් තුම්ලා එකිනෙකට අසඩරණකම් නෙකරන්න. මණග් ගත්තනි, මාකවරෙකුහට මග පෙන්වුයේ ද එවත්තෙකු හර සෙසු තුම්ලාසියලු දෙනානෙමෙන් ගියවුන් වෙති. එබැවින් තුම්ලා මගෙන් යහමග පතනු. මම තුම්ලාත් මග පෙන්වමි. මණග් ගත්තනි! මාකවරෙකුහට පෙෂ්ණය කළේ ද එවත්තෙකු හර සෙසු තුම්ලා සියලු දෙනම සිනින්නෙන් පෙළෙන්නන් වෙති. එබැවින්ම තුම්ලාමගෙන් පෙෂ්ණය පතනු. මම තුම්ලාත් පෙෂ්ණය ලබා දෙන්නෙමි. මණග් ගත්තනි! මා කවරෙකුහට අදින්නට සලස්සුවේ ද එවත්තෙකු හර සෙසු තුම්ලාසියලු දෙනාතිරුවත් අය වෙති. එබැවින් තුම්ලාමගෙන් අදින්නට පතනු. මම තුම්ලාත් අදින්නට සලසන්නෙමි. සබැවින්ම තුම්ලා රත්තියේ භා දහවලේ වර්දි කරන්නෙහුය. මම සියලු ප්‍රසයන්ට සමඟ දෙන්නෙක්මි. එබැවින් තුම්ලා මගෙන් සමඟ අයදිනු. මම තුම්ලාත් සමඟ දෙමි. තුම්ලාමට හනියක් කරන තරමට මට හනි කිරීමට තුම්ලාත් නෙහැක්කේමය. එමෙන්ම මට ප්‍රයෝගීනයක් කරන තරමට තුම්ලා මට ප්‍රයෝගීනයක් කළ නෙහැක්කේමය. මණග් ගත්තනි! තුම්ලෙග් පළමුවත්තා තුම්ලෙග් අන්තිමයා තුම්ලෙග් මත්‍ය වර්ගයාසිහා තුම්ලෙග් ජීන්වර්ගයාකිසියම් මිනිසේකුගේ වඩත් ධත්මික හදුවත තරම් බහුමත් වූයේ නම්, එය කිසිසේත් මණග් ආධිපත්‍යය වැඩි නෙකරනු ඇත. එමෙන්ම මණග් ගත්තනි! තුම්ලෙග් පළමුවත්තා, තුම්ලෙග් අන්තිමයා, තුම්ලෙග් මත්‍ය වර්ගයාසිහා තුම්ලෙග් ජීන්වර්ගයාකිසියම් මිනිසේකුගේ දුෂ්චර හදුවත තරම්

දුෂ්චර වූයේ නම්, එය කිසීම දෙයකින් මත්ගේ ආධිපත්‍යය අඩු නෙකරනු ඇති. මත්ගේ ගත්තනි! තුම්ලත්ගේ පළමුවන්නා, තුම්ලත්ගේ අන්තිමයා තුම්ලත්ගේ මත්ත්‍යය වර්ගයාසිහා තුම්ලත්ගේ ජීත්වර්ගයාස් තහාකට නඩී මතගන් ඉල්ලීමක් කරන්නේ නම් (එසේ ඉල්ලන) සම් මිනිසේකුටම ඔහු ඉල්ලන දැමම පිරිනමමි. ඉදිකටුවක් මුහුදට දමනු ලබු විට එය (එහි ජලය) අඩු නෙකරන පරිදි මසනුව ඇති දැද එය අඩු කරන්නේ නත්‍ය. මත්ගේ ගත්තනි! සඛ්‍යාත්‍යාලා මත්ගේ තුම්ලත් ක්‍රියාත්මක වූ කළේහි, ඒවා මම තුම්ලා වෙනුවෙන් සටහන් කර තබා ඇත්තෙමි. පසුව තුම්ලත මා ගෙවනුයේ ඒවා පමණි. එබ්‍රිත් කටරෙකු යහපත සේයා ගත්තේ ද ඔහු අල්ලන්ට ප්‍රගංසාකළ යුතුයි. ඒ හරු වෙනත් දෙයක් ලබාවේ ද ඔහු ඔහුටම මිස (අල්ලන්ට) දෙස් නෙපුවරිය යුතුයි.” [පූර්ව සංඝ සහිත හදීසයකි] - [මුශ්‍රීම් එය ව්‍යත්කර ඇති]

විවරණය:

සඛ්‍යාත්‍යාලා මත්ගේ අල්ලන් අසංඛ්‍යාතය (අපරැඩය) නමන් මත තහනම් කර ඇති බවත් ඔහුගේ ම්‍යුම් අතර ද එය තහනම් කරනු ලබුවක් බවට නියම කර ඇති බවත් නැඩී (සල්ලේලේසු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රහැදිලි කර සිටියි. අල්ලන් මග පෙන්වූ හා ආයිර්වදී කළ අය හරු සෙසු සියලු ම්‍යුම් නෙමුගා ගියවුන් වෙති. කටරෙකු එය අල්ලන්ගෙන් පතන්නේ ද, අල්ලන් ඔහු ට එය ආයිර්වදී කර ඒ සඳහා මග පෙන්වනු ඇති. ජනයා අල්ලන් වෙත තම අවශ්‍යතාවින් සම්බන්ධයෙන් පෙළෙන්නේ වෙති. කටරෙකු අල්ලන්ගෙන් පතන්නේ ද ඔහුගේ අවශ්‍යතාව ඔහු ඉවු කර දෙන අතර ඔහුට එය ප්‍රමණවත් වන්නේය. ඔවුන් රත්නී හා දහවල් කෙළුයේ වර්දි කරනි. ගත්තාසමඩ අයදින විට අල්ලන් ඔහුගේ පව් සගවාසමඩ දෙනු ඇති. අල්ලන්ට හකියක් කිරීමට හෝ ඔහුට සෙන සලසීමට හෝ ඔවුනට නො හකිය.

ඔවුන් කිසියම් මිනිසේකුගේ ධර්මික හදාවත තරම් වඩක් බහිමත් වූයේ නම්, එය කිසිසේන් අල්ලන්ගේ ආධිපත්‍යය වඩී කරන්නේ නත්. ඔවුන් සියල්ලෙක් කිසියම් මිනිසේකුගේ දුෂ්චර හදාවත තරම් දුෂ්චර වුවද, ඔවුන්ගේ දුෂ්චරකම ඔහුගේ ආධිපත්‍යයෙන් කිසිවක් අඩු නෙකරනු ඇත. හේතුව සඛ්‍යාච්‍යාලා ඔහු අල්ලන් වෙන අවශ්‍යතාවන් පෙළෙන දුර්වලයෝ වන බවිනි. සම අවස්ථාවකම සම කරුයකම හැසුම් ස්ථානයකම ඔහු වෙන ඔවුහු අවශ්‍යතාවන් පෙළෙනි. සුවිශ්‍යද්ධි ඔහු ස්වයීනය. ඔවුන්ගේ පළමුවන්නා, ඔවුන්ගේ අන්තිමය, ඔවුන්ගේ මනුෂ්‍ය වර්ගයා සහ ඔවුන්ගේ ජීවර්ගයා උස් තනුකට නගී අල්ලන්ගෙන් ඉල්ලීමක් කරන්නේ නම්, එසේ ඉල්ලන සම මිනිසේකුටම ඔවුනෙනු ඉල්ලන දී ඔහු පිරිනමනු ඇත. ඉදිකටුවක් මුහුදට දමා ඉවතට ගත් විට එමගින් මුහුදෙන් කිසිවක් අඩු නෙකරන ඉදි කටුවක් මෙන් අල්ලන් අඩ්‍යය ඇති දැයින් කිසිවක් අඩු නෙකරනු ඇත. හේතුව සුවිශ්‍යද්ධි ඔහු ස්වයීනන්වයේ පරිපූර්ණයාවන බවිනි.

සඛ්‍යාච්‍යාලා අල්ලන් ගත්තන්ගේ ක්‍රියවන් ආරක්ෂා කර සටහන් කර තබාගනී. පසුව මළවුන් කෙරෙන් නගීටුවනු ලබන දිනයේ ඒවා ඔවුනාට ගෙවනු ඇත. එබැවින් කටරෙකු ඔහුගේ ක්‍රියත්වහි යහපත් ප්‍රතිඵල ලබාවේ ද අල්ලන් ඔහුට අවනත වීම සඳහා ආයිර්වද කළ බවින් ඔහු අල්ලන්ට ප්‍රගෘහාකළ යුතුයි. ඔහුගේ ක්‍රියත්වහි ප්‍රතිඵල ඒ භර වෙනත් දෙයක් ලබාවේ ද ඔහු තමන් විනෙය කරා මෙහෙයවූ නපුරු ආගබන්ගෙන් යුත් ආත්මයට මිස වෙනත් කිසිවකට දෙස් ප්‍රතිරිය නොයුතුය.

හදීසයේ නැරය:

1. මෙම හදීසය නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් තම පරම්පරා ගතා දන්වයිටි හදීසයකි. මෙයට "අල්

හදිසුල් කුද්සී" හෝ.. ඉලහී" (දිව්‍ය ප්‍රකණය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හඡ්‍යාහස් අල්ලහ්ගෙන් වූවකි. නමුත් එය කියවීම නමුදුමක් බවට පත් කර ගනීම, ඒ සඳහා පිරිසිදුහුවයේ අවශ්‍යතාව්, අභියෝග් කිරීම්, ප්‍රතිහත්යන් වන්නී සෙසු දැකීන් වෙන් කර හඳුනනන හකි අල් කුර්ආනයේ ලක්ෂණ එහි තත්.

2. දනුමෙන් හාමග පෙන්වීමෙන් ගත්තන් කවර කරුණක් ලබුව ද එය අල්ලහ්ගේ මග පෙන්වීම හාමහුගේ ඉගත්වීම තුළිනි.
3. ගත්තෙකුට සිදුවන ඕනම් යහපතක් වේවා එය සර්වබලධීන් අල්ලහ්ගේ කරුණක්වන් වන ඇතර, ඕහුට සිදුවන ඕනම් අයහපතක් වේව්‍ය ඕහු තුළින් සහ ඕහුගේ ආග්‍රාහීන්ගෙන් වනු ඇත.
4. කවරෙකු යහපත කරන්නේ ද එය අල්ලහ්ගේ ආගිර්වදයෙන් වන්නකි. එහි ප්‍රතිඵල අල්ලහ්ගේ හන්සයෙන් වන්නකි. එහෙයින් සියලු ප්‍රගාසයාල්ලහ්ට පමණක් සතුය. නමුත් කවරෙකු නපුරුකම් කරන්නේ ද, තමන්ටම මිස වෙනත් කිසිවකුට ඕහු දෙස් නළිය නො යුතුය.

(4810)

(83) - عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ الظُّلْمَ مُؤْمِنٌ بِيَوْمِ الْقِيَامَةِ، وَإِنَّ الشَّحَّ أَهْلَكَ مَنْ كَانَ قَبْلَكُمْ، حَمَلَهُمْ عَلَى أَنْ سَفَكُوا دِمَاءَهُمْ وَأَسْتَحْلُوا مَحَارِمَهُمْ». [رواه مسلم] - [صحيح]

(83) - අල්ලන්ගේ දිනයන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ජඩීර් ඉඩිනු අඩිදුල්ලන් (රැලියල්ලහු අන්හුම්) විසින් මෙසේ වත්තා කරන ලදී: “අපරධය ගත් බියවත්තා. සඛල්ලින්ම සඛඇපරධය යනු මලවුන් කෙරෙන් නළුවුවනු ලබන දිනයේ පවතින අදුරු වේ. එමෙන්ම මසුරු වීම ගත් බියවත්තා. සඛල්ලින්ම මසුරුකම තුම්පත පෙර සිටියවුන් විනා කර දැමීය. ඔවුන්ගේ ජීවිත නස්සීමටත් එමෙන්ම ඔවුනට තහනම් කරනු ලැබූ දැඳනුමත කර ගත්තීමටත් එය තුළු දිය.” [පූර්ව සඩක සහිත හදිසයකි] - [ඉමම් මුස්ලිම් එය වත්තකර ඇති]

විවරණය:

අපරධය ගත් නබී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක් අවව්ද කළහ. මිනිසුනට අපරධ කිරීම, තමන්ටම අපරධ කර ගතීම භාෂ්‍යන්තරිනර අල්ලන්ගේ අයිතිය තුළ අපරධ කිරීම ඉන් කිහිපයකි. එනම් ඔහුගේ අයිතිය තුළ පිරිනම්ය යුතු සම් අයිතියක්ම ප්‍රහාර හාර්මය. සඛල්ලින්ම සඛඇපරධය යනු මලවුන් කෙරෙන් නළුවුවනු ලබන දිනයේ අදාළ පුද්ගලයෙහි ඇතිවන බියකරු හා ද්‍රී සිදුවීම් අතරින් අත්වන අපරධ වේ. තවද මසුරුකම්න් ද එනුමණක්වෙළක්වූහ. එය තණ්හාත්වන් යුතු ද්‍රී ලෙස්කමය. මූල්‍යමය වගකීම් ඉටු කිරීමෙහි සිදු කරන අඩුප්‍රි හාමෙලෙන් කටයුතු සඳහාවන ද්‍රී ආගබ ඒ අතරින් වෙති. මෙම වර්ගයේ අපරධ අපට පෙර විසු සමූහයන් විනා කර දැමීය. ඔවුන්ගේ ජීවිත නස්සීමටත් එමෙන්ම ඔවුනට තහනම් කරනු ලැබූ දැඳනුමත කර ගත්තීමටත් එය තුළු දිය.

හඳීසයේ භරය:

1. මුදල් ව්‍යකිරීම සහ සහෙස්රත්වය රැකීම එකිනෙක්ස්තර ආදරය හාස්ම්බන්ධතාවය ගෙඩී නැඟීමට හේතු වේ.
2. ලෙක්කම හාමසුරුකම නිසා අගීල්චිතය හාපෘතකම සිදුවීමට හේතු වන්නේය.
3. පෙර සිටි සමූහයන්ගේ තත්ත්වයන් ගත් සළකිලිමත් වීම.

(5787)

(84) – عن أبي موسى رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «إِنَّ اللَّهَ لَيُمْلِي لِلظَّالِمِ، حَتَّىٰ إِذَا أَخْذَهُ لَمْ يُفْلِتْهُ» قال: ثُمَّ قَرَأَ: «وَكَذَلِكَ أَخْذُ رَبِّكَ إِذَا أَخْذَ الْفُرَّارِ وَهِيَ ظَالِمَةٌ إِنَّ أَخْذَهُ أَلِيمٌ شَدِيدٌ» [هود: 102] [صحیح - متفق علیہ]

(84) – අල්ලන්ගේ දිනයකන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු මූසා(රුහියල්ලෙහු අන්තු) තුමාවිසින් මෙසේ වත්තකරන ලදී. "සඛලින්ම අල්ලන් අපරාධකරුට කල් ලබාදෙයි. අවසනයේ ඔහු ඔහුව ගුහණය කළ විට ඔහුව අන් නෙහිරයි." යයි පවසාපසුව "තවද ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය තුළේ පරමධිපති ගුහණය කළ විට, ඔහුගේ ගුහණය එලෙසිම වේ. තියන වශයෙන්ම ඔහුගේ ගුහණය දුඩු වේදනයාහාගතය." යන (තුද්: 102 වන්) පසිය පත්‍රයනය කළහ. [පූර්ව සඩක සහිත හඳීසයකි] - [බූහන් හාමුස්ලීම් හි වත්තන්වී ඇතා]

විවරණය:

පිටුපතින් අපරාධ කිරීම, අල්ලන්ට ආදේශ කිරීම හාමිනිස් අයිතිව්‍යිකම්වලදී ඔවුනට අපරාධ කිරීම යන්ත්‍රයෙහි සීම්ව ඉක්මවාකටයුතු කිරීම ගත් නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණණ් අවව්‍ය කළහ. සඛලින්ම උත්තරාත්තර අල්ලන්

අපරැකරුවට කල් දෙයි. ඔහුට ප්‍රමුඛ කරයි. ඔහුගේ ආයුකුණයෙහි භාංහුගේ ධනයෙහි ඔහුට දීර්ග කරයි. නමුත් දඩුවම ඉක්මන් නොකරයි. නමුත් ඔහු ප්‍රසක්ෂමතාවහි නිරත නොවූයේ නම්, ඔහුට ගුහණය කරනු ලබන අතර ඔහු ඉන් ඉවත්ව නොයනු ඇත. ඔහුගේ අධික අපරැක හේතුවෙන් කිසිවේක ඔහුට අත් නොකරනු ඇත.

පසුව "තවද ගමක අපරැක සිදු වෙමින් නිබිය දී එය තුළේ පරම්ඝිපති ගුහණය කළ විට, ඔහුගේ ගුහණය එලෙසම වේ. නියන වශයෙන්ම ඔහුගේ ගුහණය දඩු වේදනයිහාගතාය." යන (භූද්: 102 වන්) පස්‍ය එතුමත්ස්(සල්ලේලේනු ඇලයිහි වසල්ලම්) පර්‍යානය කළහ.

හදීසයේ නරය:

1. දෙනවන්න ප්‍රදේශලයන් ව්‍යුහවන් පශ්චත්තය වී ප්‍රසක්ෂමත්ව ඇයදීම සඳහයුහුසුල විය යුතුය. ආයුක්නිය මත ඔහු දිගටම රඳී සිටින්නේ නම්, අල්ලන්ගේ සලස්මෙන් ආරක්ෂණී නොබනු ඇත.
2. අපරැකරුවන්ට සර්වබලයෙන් අල්ලන් අවකනය ලබාදායි. ඔවුනට දඩුවම ඉක්මන් කරන්නේ නත්. එය පියවරෙන් පියවර පිහිටයි. ඔවුන් ප්‍රසක්ෂමත්ව අයද නොකියේ නම් දඩුවම ගුණ වනු ඇත.
3. අල්ලන්ගේ දඩුවම සමස්ත සමූහයාමත ඇති වන්නට ආයුක්නිය හේතුවකි.
4. අල්ලන් යම් ගම්මනයක් විනාශ කළ වේක, සඛ්‍යාත්මක එහි දැහිමියෙදී වෙති. නමුත් මලුවුන් කෙරෙන් නගීවුවනු ලබන දිනයේ ඔවුන් අවදි කරනු ලබනුයේ ඔවුන් මිය ගිය දහම්

තන්ත්වය මතය. ඔවුන් ආචරණය කරගන් දඩුවම ඔවුනට
හඩිය ඇති කරන්නේ නත.

(5811)

(85) - عن ابن عباس رضي الله عنهما عن النبي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِيمَا يَرُوِي عَنْ رَبِّهِ عَزَّ وَجَلَّ قَالَ: قَالَ: «إِنَّ اللَّهَ كَتَبَ الْحُسَنَاتِ وَالسَّيَّئَاتِ، ثُمَّ بَيَّنَ ذَلِكَ، فَمَنْ هُمْ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلُهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، فَإِنْ هُوَ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ عَشْرَ حَسَنَاتٍ إِلَى سَبْعِمِائَةٍ ضِعْفٍ، إِلَى أَصْعَافٍ كَثِيرَةٍ، وَمَنْ هُمْ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلُهَا كَتَبَهَا اللَّهُ لَهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، فَإِنْ هُوَ بِهَا فَعَمِلَهَا كَتَبَهَا اللَّهُ لَهُ سَيِّئَةً وَاحِدَةً». [صحیح] - [متفق عليه]

(85) – ඉඩිනු අඩ්බස් (රලියල්ලෙනු අන්හුම) තුමාවිසින් වත්තා කරන ලදී: අල්ලන්ගේ දූනයක්කා (සල්ලල්ලෙනු අලයිහි වස්ල්ලම්) උත්තරීතර තම පරම්පරා ගතු දැන්වාසිටියදී මෙසේ පවසා සිටියහ. “සඛලින්ම අල්ලන් යහපත් දැහා ආයහපත් දැලියා ඇත්තේය. පසු ව ඔහු එවාප්‍රභාදිලි කළේය. එබැවින් කවරෙකු යම් යහපතක් සිතා එය සිදු නෙකළේ තම් අල්ලන් ඔහු අඩ්බස එය පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු එ ගතු සිතා එය ඉවු කළේ තම් අල්ලන් ඔහු අඩ්බස කුසල් දහයේ සිට භත්සීය දක්වාද ර්ට වඩා අධික ගුණයෙන් ද ගුණ කර එය සටහන් කරයි. එමෙන්ම කවරෙකු යම් නපුරක් සිතාප්‍රසුව එය සිදු නෙකළේ තම්, අල්ලන් ඔහු අඩ්බස පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු එය සිතා එය සිදු කළේ තම් අල්ලන් එක් ප්‍රයාකක් ලෙස සටහන් කරයි.” [පූර්ව සංක්‍රාන්තික සහිත භාෂ්‍යයකි] - [බ්‍රහ්ම හාමුස්ලිම් හි වත්තනාවී ඇතා]

විවරණය:

යහපත් දැහා ආයහපත් දැඇල්ලන් නියම කර ඇති බවත් අනතුරුව එය ලියනුයේ කෙසේදියි ඔහු මලක්වරු දෙදෙන ප්‍රභාදිලි කළ බවත් දූනයක්ප්‍රභාදිලි කර සිටියහ.

එබැවින් කවරෙකු යම් යහපතක් සිතා අදිෂ්ඨ්‍ය කෙත, පසුව එය සිදු නෙකළ ඔහුට කුසලක් ලියනු ලැබේ. ඔහු එය ඉවු කළේ

නම්, කුසල් දහයේ සිට හත්සිය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කරනු ලැබේ. අධික කුසල් පිහිටනුයේ සින තුළ පවතින අවංකාභය හාප්‍රතිඵල ව්‍යුහයෙන් බලනපෑරන්තු වීම යනු සිය තුළිනි.

එමෙන්ම කවරෝකු හෝසම් නපුරක් සිත්තාය අදිශ්චිත කර පසුව එය අල්ලන් වෙනුවෙන් අත්හර දමුවේ නම්, ඔහුට කුසලක් ලියනු ලැබේ. අදහු කරුණ සිදු කිරීමෙන් තෙත්ව එහි නිරනවෙමින් හිද, පසුව අත්හරියේ නම්, ඔහුට කිසිවක් ලියනු ලැබේ. ඔහු එයට නොක්‍රියව හේතුවෙන් එය අත් හරියේ නම් ඔහුගේ වේතනව ලියනු ලැබේ. ඔහු එය සිදු කළේ නම්, එක් ප්‍රයාක් පමණක් ලියනු ලැබේ.

හදීසයේ නරය:

1. යහපත ගුණ කිරීම, ඔහු අඩියස ඒවාලියනු ලැබීම, ප්‍රසය ගුණ නොකිරීම යනු සියලු මෙම සමූහයට පිරිනමා ඇති භාෂය පහදිලි කිරීම.
2. ක්‍රියව්න්හි වේතනක්වී වදුගන් කම හාජි බලපෑම්.
3. යමෙක් යහපතක් සිත්තාය සිදු නොකළ ද අල්ලන් ඒ සඳහා ඔහුට කුසලක් සටහන් කිරීමෙන් ඔහුට පිරිනැඹුමන අල්ලන්ගේ තසනාගීලින්වය, කරුණව හඳුනාගිර්වදිය.

(4322)

(86) - عَنِ ابْنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: يَا رَسُولَ اللَّهِ، أَئْوَاحَدُ بِمَا عَمِلْنَا فِي الْجَاهِلِيَّةِ؟ قَالَ: «مَنْ أَحْسَنَ فِي الْإِسْلَامِ لَمْ يُؤَاخِذْ بِمَا عَمِلَ فِي الْجَاهِلِيَّةِ، وَمَنْ أَسَاءَ فِي الْإِسْلَامِ أُخْذَ بِالْأَوَّلِ وَالْآخِرِ». [صحيح] - [متفق عليه]

(86) – ඉඩිනු මස්ලංද් (රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: මිනිසකු මෙසේ විමසුවේය: අහෝඅල්ලහ්ගේ දිනයන්, 'ඡනිලිය්යා හෙටත් අයෙන යුගයේ අප සිදු කළ දිනිසත්ත්වන් අපි වර්දි කරුවන් ලෙස හසු කරනු ලබන්නේමු ද? එතුමණක් මෙසේ ප්‍රච්ඡාහ: "ඉස්ලමය තුළ කවරෙකු දැහැමි අයුරින් කටයුතු කළේ ද ඔහු අයෙන යුගයේ සිදු කළ වර්දි නිසත්ත්වන් ඔහු ගුහනය කරනු නෙරුම්බේ. කවරෙකු ඉස්ලමය තුළ දුෂ්ච්වකම් සිදු කළේ ද ඔහු ආරම්භය මෙන්ම අවසනයේ සිටම ගුහනය කරනු ලැබේ." [පුරා සඩක සහිත හදීසයකි] - [බූහන් හා මුස්ලිම් හි වත්තන්වී ඇතා]

විවරණය:

ඉස්ලමය තුළට පිවිසීමේ මහිමය ගත නබ් (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණක්පහැදිලි කරනි. කවරෙකු ඉස්ලමය වළඳ, ඉස්ලමය මතාඅයුරින් පිළිපද අවංක සත්‍යව්‍යියෙකු වූයේ ද අයෙන යුගයේ ඔහු සිදු කළ පෘයන් සඳහාමුහුගෙන් විනිශ්චය කරනු නෙරුම්බේ. කුහකයෙකු වීමෙන් හෝතමන් වළඳගන් දහමින් ඉවත්වීමෙන් කවරෙකු ඉස්ලමය තුළ නපුරක් සිදු කළේ ද ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කළ කුය තුළ සිදු කළ දැහා ඉස්ලමය තුළ සිදු කළ දැපිළිබඳ ඔහුගෙන් විනිශ්චය කරනු ලැබේ.

හඳිසයේ භරය:

1. අදුන යුගයේ තමන් සිදු කළ ක්‍රියාත්මක පිළිබඳ සහභාවිතන් (අල්ලන් ඔවුන් පිළිගනීන්ට) තුළ ප්‍රචාර ඇත්තා අවධාය හා ඔවුන්ගේ බිජ.
2. ඉස්ලමය තුළ සේවක ව සිටීමට උනන්දු කිරීම.
3. ඉස්ලමය තුළ පිවිසීමේ භණය. සඛ්‍යාත්මක එය පෙර සිදු කළ ප්‍රහාරයන් සඳහා ප්‍රතිකර්මයක් බවට පත් වේ.
4. ආගමින් බහාර වූ තහන්තසිහ කුහකයා ඔවුන් අදුන යුගයේ පෙර සිදු කළ සම් ක්‍රියාත්මක පිළිබඳව සහ ඉස්ලමයේ කළ සම් ප්‍රහාරයක් පිළිබඳව විනිශ්චය කරනු ලැබේ.

(65002)

(87) - عَنِ ابْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا: أَنَّ نَاسًا مِنْ أَهْلِ الشَّرِكِ، كَانُوا قَدْ قَتَّلُوا وَأَكْثَرُوا، وَرَأَوْا وَأَكْثَرُوا، فَأَتَوْا مُحَمَّدًا صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالُوا: إِنَّ الَّذِي تَقُولُ وَتَدْعُونَا إِلَيْهِ لَحَسَنٌ، لَوْ تُخْبِرُنَا أَنَّ لِمَا عَمِلْنَا كُفَّارَةً، فَنَزَلَ {وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللَّهِ إِلَّا هُوَ أَكْبَرُ} وَلَا يَقْتُلُونَ النَّفْسَ الَّتِي حَرَّمَ اللَّهُ إِلَّا بِالْحُقْقِ وَلَا يَرْتُونَ} [الفرقان: 68]، وَرَأَتْ: {قُلْ يَا عِبَادِيَ الَّذِينَ أَسْرَفُوا عَلَى أَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللَّهِ} [الزمر: 53]. [صحيح عليه] - [متفق عليه]

(87) – ඉඩිනු අබලේස් (රැඹයල්ලෙහු අන්හුම්) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී: දේවත්වය ආදේශ කරන ජනය අතරින් පිරිසක් මිනිස් සකන බෙතුහැස්සේ සිදු කරමින් දුරඩිතයේ බෙතුහා සේ නිරන වෙමින් සිටියෙයේ. එබැඩින් ඔවුනු මූහම්මද් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් වෙත පම්ණි: "ඔබ පවසන, ඔබ ඇරුයුම් කරන දැක්වමත්කරය. අපි සිදු කළ දසිදහා ප්‍රතිකර්මය කුමක් දැකී ඔබ අපට දන්වාසිටින්නෙහි නම් මත්ව" යයි විමසාසිටියෙයේ. එවිට මෙම පසිය පහළ විය. "තවද ඔවුනු වනහි අල්ලන් සමග තවන් දෙවියකුට අයද නෙසිරිනි. තවද අල්ලන් තහනම් කළ ආත්මය නියමයකින් තෙර ව මිස ඔවුනු සකනය නෙකරනි. තවද කම් අපවත්තයේ නිරන නෙතුවති..." (අල්-ගුරුකන්: 68), "අහෝතමන් විසින් තමන්ව නසාගන් මත්ගේ ගත්තනි! අල්ලන්ගේ කරුණෙක ගනා නුඩුලා අපේක්ෂා රහින නෙවිනු..." (අස්-සුමර්: 53) [පූර්ව සඩක සහිත හදිසයකි] - [බූහත් හා මුස්ලිම් හි වත්තනාවී ඇතා]

විවරණය:

දේවත්වය ආදේශ කරන්නන් අතරින් පිරිසක් නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් වෙත පම්ණියේය. ඔවුන් අධික ලෙස මිනිස් සකන, දුරඩිතය සිදු කළ පිරිසකි. ඔවුනු නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් හට: සඛැඩින්ම තමන් ට ඇරුයුම් කරන ඉස්ලමය හා ඉගන්වීම ඉතා ලස්සන

කරුණක් වන නමුත් අපගේ තත්ත්වය කුමක් ද? දේව ආදේශයේ භාමහාප්‍රයන්හි අප වැඩි තිබීමේ තත්ත්වය කුමක් ද? ඒ සඳහාප්‍රතිකර්ම තිබේ ද? යයි විමසාසිටියහ.

එච්ච අල් කුරුජාන් පස් දෙකක් පහළ විය. ඒ අනුව පසකම් අධික වුව ද බරපතල වුව ද මිනිසාකරන තව්බානෙනෙහක් පශ්චත්තය වීම අල්ලන් පිළිගන්නේය. එසේ නෙවී ඔවුන්ගේ දේව ප්‍රතික්ෂේපයේ භාජපරුවල දිගටම නිරතවී සිටියේ නම් ඔවුන් මෙම දහමට පිවිසෙන්නේ නතු.

හදිසයේ භරය:

1. ඉස්ලමයේ මහිමය භූජා වදුගත්කම. සඛ්‍යාත්මක එය ඊට පෙර සිදු වූ පසකම් මක්‍රුමනු ඇත.
2. අල්ලන් තම ගත්තන් කෙරෙහි දක්වන කරුණුන් විගුණත්වය. ඔහුගේ සමඟ භාෂ්‍යම් කරුණු ඔහු නෙසිලකා නැරීම.
3. අල්ලන්ට ආදේශ තබීමේ තහනම, කිසිදු යුත්තියකින් තෙරව ආත්මයක් සනානය කිරීමේ තහනම භක්මයේ වරදව්‍යාසිරීමේ තහනම. එමෙන්ම මෙම පසකම් කරන්න කෙරෙන අවව්‍යත්මක තර්ජනය.
4. අවංකත්වය භූජාම් ක්‍රියවන් සමග බුදුණු සඛ්‍යා පශ්චත්තය උත්තරීනර අල්ලන්ට කෙරෙන ප්‍රතික්ෂේප කිරීම් ඇතුළත් වූ සියලු පසකම්වලට ද ප්‍රතිකර්මයක්, සමඟක් වන්නේය.
5. ගුද්ධ වූ අල්ලන්ගේ කරුණව ගතා ආයෝගයට පත්වීමේ භාවෙනු පත්වීමේ තහනම.

(88) - عَنْ حَكِيمِ بْنِ حَزَّامَ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: قُلْتُ: يَا رَسُولَ اللَّهِ، أَرَأَيْتَ أَشْيَاءً كُنْتُ أَحْتَنَثُ بِهَا فِي الْجَاهِلِيَّةِ مِنْ صَدَقَةٍ أَوْ عَتَاقَةٍ، وَصَلَةٍ رَحِمٍ، فَهَلْ فِيهَا مِنْ أَجْرٍ؟ فَقَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَسْلَمْتَ عَلَى مَا سَلَفَ مِنْ خَيْرٍ». [صحيح] - [متفق عليه]

(88) - ହକୀମ ହେବିନ୍ଦୁ ହିଜାବୀ (ରାଷ୍ଟ୍ରପତି ଅନ୍ଧାରୁ) ନୂମାଶିଷିନ୍ ମେଜେଁ ପଥନ୍ତରକରନ ଲେଖି: "ଆହୋଁଆଲ୍ଫଲଣ୍ଗେ ଦ୍ଵାନ୍ତଯଙ୍କଣନ୍ତି, ଆଜୁକ ଛାଗରେଁ ମମ ପ୍ରକଳ୍ପ କାର୍ଯ୍ୟକୁ, ଉହାଲ୍ପନ୍ ନିର୍ଦ୍ଦିଷ୍ଟ କିର୍ତ୍ତିମା ଚହ ଡେଣ୍ଟି ଚଲଦିନା ପାଇନ୍ତିରେମି ବନ୍ଧି କ୍ରିୟାବିନ୍ ଚିମ୍ବ କରମିନ୍ ଆବେମି. ଶେବେନ୍ଦ୍ରିୟରେ ମାତ୍ର ଯାଏ ପ୍ରତିଶୀଳରୁ ନିବେଦି ଦି? ଶେ ଗନ୍ଧ ଉବେଦି ଅଧିକାର କୁମକୁ ଦି? ଯାଦି ବିମସ୍ତିରେମି. ଶେବେ ନାବି (ଚାଲ୍ଫଲାଲ୍ଫଲଣ୍ଗୁ ଅଲେଦିଖି ଉଚାଲ୍ଫଲମି) ନୂମାକଣ୍ଠୁ "ଉଦ୍‌ବନ୍ଧ ଚିମ୍ବ ଯହାପନ୍ କ୍ରିୟାବିନ୍ ମନ ଉଚ୍ଚଲତ୍ତିଯ ବିଲ୍ଲଦ ଗେନ ଆଜନ" ଯାଦି ପିଲିନ୍ଦର୍ବ ଦ୍ଵାନ୍ତିରୁ. [ପ୍ରାରମ୍ଭ ଚବିକା ଚହିନ ହାତୁଚିମ୍ବିଲିମି ହି ପଥନ୍ତରି ଆଜନ]

ଵିଵରଣ୍ୟ:

ଦେଖିବାରେ ପ୍ରତିକିର୍ଷାପ କାଳ ନନ୍ଦନ୍ତରାଶିଷିନ୍ ଉଚ୍ଚଲତ୍ତିଯ ବିଲ୍ଲଦ ଗନ୍ଧିମାତ୍ର ପେର ପ୍ରକଳ୍ପ କାର୍ଯ୍ୟକୁ ହୋବାଲ୍ପନ୍ ନିର୍ଦ୍ଦିଷ୍ଟ କିର୍ତ୍ତିମା ହୋଇଲ୍ଲା ଚମିଲନ୍ଦିକାମି ପାଇନ୍ତିରେମି ବନ୍ଧି ଯହାପନ୍ କ୍ରିୟାବିନ୍ କ୍ରିୟାବିନ୍ ଚିମ୍ବ କର ନିବୁଣେ ନାମି, କିନ୍ତୁ ଉଚ୍ଚଲତ୍ତିଯ ବିଲ୍ଲଦଗନ୍ ଅବିଶେଷିତି ଶେ ଚଲିବା କୁଚଳ୍ପ ଉନ୍ନତ ପ୍ରଦତ୍ତ କରନ୍ତି ଲେବି.

ହାତୀଚାର୍ଯ୍ୟ:

1. ଦେଖିବାରେ ପ୍ରତିକିର୍ଷାପ କରନ କଣିର୍ ଵିରାଜିତେ ଉନ୍ନତ ପ୍ରତିକିର୍ଷାପ କାଳ ନନ୍ଦନ୍ତରେମା ମିଳ ଗିଲେଁ ନାମି, ମେଲେନ୍ଦିଲି ଚିମ୍ବ କରନ ଯହାପନ୍ କ୍ରିୟାବିନ୍ ଚିମ୍ବ କରନ ନିଲିଙ୍କ ପିରନମନ୍ତ୍ର ନେବୁତାବି.

(65016)

(89) - عَنْ أَنَّى بْنِ مَالِكٍ رضيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّ اللَّهَ لَا يَظْلِمُ مُؤْمِنًا حَسَنَةً، يُعْطِي بِهَا فِي الدُّنْيَا وَيُجْزِي بِهَا فِي الْآخِرَةِ، وَأَمَّا الْكَافِرُ فَيُطْعَمُ بِحَسَنَاتِ مَا عَمِلَ بِهَا لِلَّهِ فِي الدُّنْيَا، حَتَّى إِذَا أَفْضَى إِلَى الْآخِرَةِ، لَمْ تَكُنْ لَّهُ حَسَنَةٌ يُجْزِي بِهَا». [صحيح] - [رواه مسلم]

(89) - අල්ලන්ගේ දිනයක් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අනස් ඉඩිනු මහික් (රැඳියල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී: සඛල්චින්ම අල්ලන් දේවත්වය විශ්වස කරන මූ:මින්වරයකුට (ඡහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසඟුණයක් සිදු නොකරයි. එය මෙලෙනුවහි ඡහුට පිරිනමනු ලබන අතර මතුලෙනුවහි ද ඒ සඳහා ප්‍රතිඵල පිරිනමනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන ක්‍රියා වනහි, ඡහු මෙලෙනුවහි සිදු කළ යහපත් දැවෙනුවෙන් පෙශ්ණය කරනු ලැබේ. නමුත් මතුලෙනුවදී ඒ සඳහා ප්‍රතිඵල පිරිනමන්නට තරම් යහපතක් එහි ඡහුට නොවුනු ඇත. [පුරුෂ සඩක සහිත භාෂ්යයකි] - [ඉමත් මූස්ලිම් එය වත්තාකර ඇත]

විවරණය:

දේවත්වය විශ්වස කරන මූ:මින්වරැන්ට හිමි අල්ලන්ගේ භාෂ්යයේ මහිමය භාදේවත්වය ප්‍රතික්ෂේප කරන ක්‍රියාවරුන් සමග වන ඡහුගේ යුක්තිය ගනා නබා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක් මෙහි ප්‍රහැදිලි කර සිටියි. දේවත්වය විශ්වස කරන මූ:මින්වරයවනහි, ඡහු සිදු කළ යහපතෙහි කුසල් ඡහුට අඩු නොකරේ. ඡහුගේ අවනතහවිය සඳහා මෙලෙනුවහි ඡහු වෙනුවෙන් ප්‍රතිඵල රස් කරනු ඇත. සියලු ප්‍රතිඵල ඡහු වෙනුවෙන් මතුලෙනුවහි සංරක්ෂණය කෙරේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන ක්‍රියාවරාවනහි, ඡහු සිදු කරන යහපත

සදහා ප්‍රතිඵල මෙලෙනුවහි යහපත තුළින් ඔහුට පිරිනමනු ලබන අතර ඔහු මතුලෙවිට පිවිසෙන තෙක් එය පවතී. නමුත් ඒ සදහා ප්‍රතිඵල පිරිනමන තරමට කුසල් ඔහුට එහි තෙවනු ඇත. හේතුව දෙලෙවිටම ප්‍රයෝග්‍යනවත් වන දැහැම් ක්‍රියාවක් වීමට නම් ඔහු දේවත්වය විශ්වාස කරන මූලික්‍රමයකු ලෙස සිටිය යුතුය.

හදීසයේ භාරය:

- කවරෙකු දෙවත්වය ප්‍රතික්ෂේප කළ තත්ත්වයේ මිය ගියේද, ඔහුට කිසිදු ක්‍රියාවක් ප්‍රයෝග්‍යනවත් වන්නේ නත්.

(65015)

(90) - عَنْ أَنَّسِ بْنِ مَالِكٍ رضي الله عنه قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى: يَا ابْنَ آدَمَ إِنَّكَ مَا دَعَوْتَنِي وَرَجُونَتِي غَفَرْتُ لَكَ عَلَى مَا كَانَ فِيكَ وَلَا أُبَالِي، يَا ابْنَ آدَمَ لَوْ بَلَغْتُ ذُنُوبَكَ عَنَّا نَسَاءٌ ثُمَّ أَسْتَغْفِرُهُنِي غَفَرْتُ لَكَ، وَلَا أُبَالِي، يَا ابْنَ آدَمَ إِنَّكَ لَوْ أَتَيْتَنِي بِقُرَابِ الْأَرْضِ حَطَايَا ثُمَّ لَقِيَتِي لَا تُشْرِكُ بِي شَيْئًا لَا تَيْتَكُ بِقُرَابِهَا مَغْفِرَةً». [حسن] - [رواه الترمذى]

(90) – අනස් ඉඩිනු මලික් (රළියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී: අල්ලෙහිගේ දූතයක් කරමින් සිටි ප්‍රකණයකට මම සවන් දුනිමි. “අහොස්ංදම්ගේ දරුව! සබලින්ම නුඩු මඟැරයුම් කර මාකෙරෙහි අපේක්ෂාත්‍යබන්නෙහි නම් නුඩු තුළ සිදුවූ දේශදහාමම නුඩුට සමඟ දෙමි. එය මානෙසිලක්ෂාරමි. ආදම්ගේ දරුව! නුමේ ප්‍රසකම් අහසේ වළකුල උසට ලැඟාවුව ද පසුව නුඩු මගෙන් සමඟ අයදු සිටින්නේ නම් මම නුඩුට සමඟ දෙමි. එය මා නෙසිලකා හරමි. අහොස් ආදම්ගේ දරුව! මහපෙනුවේ තරම් වරුදී සමග නුඩු මාවෙත ප්‍රමිණිය ද නුඩු මට කිසිවක් ආදේශ නෙකරන තත්ත්වයේ මාමුණු ගසුනෙෂ් නම් එය පිරෙන තරම් සමඟ මම නුඩුට පිරිනමම් යයි උත්තරීතර අල්ලෙහු පවසාඇත.” [හසන් ගණයට අයන් හදීසියකි] - [ඉමත් නිරමිදි එය වත්තකර ඇතුළු]

විවරණය:

නඩි (සල්ලුල්ලෙහු අලයිහි වසල්ලම්) තුමෙන්හැඳිසුල් කුදේසි' හෙවත් දිව්‍ය වක්‍යය සහිත හදීසියක උත්තරීතර අල්ලෙහු මෙසේ සඳහන් කළ බව දන්වා සිටියහ. "අහොස් ආදම්ගේ ප්‍රත්‍යුවන්! ඔබ මගෙන් ප්‍රත්ථිතාකර, කිසිදු අවශ්‍යව්‍යයකින් තොත්ව මත්‍ය ආගිර්වදීය ඔබ බලෙනු ප්‍රත්‍යුවන් වන්නේ නම්, ඔබේ ප්‍රසකම් හාවරුදී මහප්‍රසකම් අතරන් වුව ද මම ඒවාසන් කරමි. ඒවාණන් තොත්ගත මක්‍රුමම්. අහොස්ංදම්ගේ දරුව! අහස් භා

මහපෙනුවේ අතර ඇති දැඩිරෙන තරමට ඒවානයේ පත්‍රිකච්චිවල විසිරි එම ප්‍රදේශ ආවරණය වන තරමට ඔබ පහකම් අධික ව සිදු කර පසුව ඔබ මගෙන් ඒ වෙනුවෙන් පහක්ෂමව ඇයදී සිටියේ නම් මම ඒවාමකාදමම්. එහි අධිකත්වය කෙපමණ තිබුණ්න් ඒගාන නොකළේ සියල්ල සඳහාමම ඔබට සමඟ දෙමි.

ଆහෝ! ආදම්ගේ ප්‍රත්‍යාග්‍යාලුවනි! ඔබ මහපෙනුවේ පිරෙන තරමට පහකම් භාවුරුදී කර, මට කිසිවක් ආදේශ නොකර මා පමණක් විශ්ව්‍ය කළ තන්ත්වයේ ඔබ මරණින් පසු ඔබ මූල්‍ය ප්‍රත්‍යාග්‍යාලුව ප්‍රත්‍යාග්‍යාලුව සමඟ දකානය කරමි. සඛ්‍යාත්‍යාල්‍ය මම සමඟ දකානය කිරීමෙහි අති මහත්ය. ජිර්ක් හෙවත් මට ආදේශ තැං්‍රිමේ වරදට හඳු සෙසු සියලු පහකම්වලට මම සමඟ දෙමි.

හදිස්ගේ තරය:

1. උත්තරීතර අල්ලන්ගේ කරුණෙක්, සමඟ හාසනායගේ විශ්ව්‍යාලුවය.
2. ඒක දේව ව්‍යුහයේ මහිමය. අල්ලන්ට ඒකීයන්වයට පත් කරන්නන් හට ඔවුන්ගේ පහකම් භාවුරුදී වලට ඔහු සමඟ දෙන්නේය.
3. ජිර්ක් හෙවත් දෙවියන්ට ආදේශ තැං්‍රිමේ බරපතලකම. සඛ්‍යාත්‍යාල්‍ය අල්ලන් තමන්ට යමක් ආදේශ කරන්නන් හට සමඟ දෙන්නේ නත්.
4. ඉඩිනු රජු තුමුණෙසේ පටසයි: "පහකම් සඳහායුමඩි ලබන්නට හේතු සඩක තුනක් මෙම හදිස්ගේ ඇතුළත්ව ඇත. පළමුවන්න: යහපත් බලුණපෙන්තුවෙන් යුතුව ප්‍රත්ථින්‍යාකිරීම, දෙවන්න: පහක්ෂමමව්‍යයුදීම හ්‍යපසුත්‍රිලි

විම. තුන්වත්ත්න: අල්ලන්ගේ ඒකීයහඩය විශ්වස කළ තත්ත්වයේ මරණයට පත්වීම.

5. මෙම හදීසය නබා (සල්ලල්ලෙහු අලයිහි වස්ල්ලම්) තුමණන් තම පරම්විපති ගෙන් දත්ත්වසිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ "..ශ්‍රූලනී" (දිව්‍ය ප්‍රකාශය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හෘදහස් අල්ලන්ගෙන් වන නමුත්, එය කියවීම නමුදුමක් බවට පත් කර ගනීම, එය පිවිතුරු කිරීම, අහියෙන්යක් ලෙස ඉදිරිපත් කිරීම, ප්‍රතිහත්යක් ලෙස ගෙනහරු පම් හටති සේසු දැසින් වෙන්කර දක්වන අල් කුර්ආනයේ ලක්ෂණ එහි නත්.
6. ප්‍රසාදම වර්ග තුනකි. පළමුවත්ත්න: අල්ලන්ට ආදේශ තබුමය. අල්ලන් මෙයට සමඟ දෙන්නේ නත්. උත්තරීතර අල්ලන් මෙසේ පවසයි: "සඛ්‍යීන්ම කවරෙකු අල්ලන්ට ආදේශ තබන්නේ ද අල්ලන් ඔහුට ස්වර්ගය තහනම් කළේය" දෙවත්ත්න: තමන් හතුම පරම්විපති අතර පවතින ප්‍රසාදම හටත්ද සිදු කිරීම තුළින් ගත්තනාමන්ටම අපරාධ කර ගනීම. අල්ලන් ඒ සඳහා තුළුට සමඟ දෙනු ඇත. ඔහු අහිමන කළේ නම් එය ඉවත් කරනු ඇත. තුන්වත්ත්න: ඔහුගේ ගත්තන් ඇතැමකු විසින් ඇතුමෙකුට හිංසා, අපරාධ කිරීම. එවිට කිස්සේ හෙවත් සමප්‍රතිචර දක්විය යුතුය.

(5456)

(91) - عن أبي هريرة رضي الله عنه عن النبي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فيما يحكي عن ربه عز وجل، قال: «أذنْبَ عَبْدُ ذَنْبًا، فَقَالَ اللَّهُمَّ اغْفِرْ لِي ذَنْبِي، فَقَالَ تَبَارَكَ وَتَعَالَى: أَذنْبَ عَبْدِي ذَنْبًا، فَعَلِمَ أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ، وَيَأْخُذُ بِالذَّنْبِ، ثُمَّ عَادَ فَأَذنْبَ، فَقَالَ: أَيُّ رَبٌّ اغْفِرْ لِي ذَنْبِي، فَقَالَ تَبَارَكَ وَتَعَالَى: عَبْدِي أَذنْبَ ذَنْبًا، فَعَلِمَ أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ، وَيَأْخُذُ بِالذَّنْبِ، ثُمَّ عَادَ فَأَذنْبَ، فَقَالَ: أَيُّ رَبٌّ اغْفِرْ لِي ذَنْبِي، فَقَالَ تَبَارَكَ وَتَعَالَى: أَذنْبَ عَبْدِي ذَنْبًا، فَعَلِمَ أَنَّ لَهُ رَبًّا يَغْفِرُ الذَّنْبَ، وَيَأْخُذُ بِالذَّنْبِ، اعْمَلْ مَا شِئْتَ فَقَدْ غَفَرْتُ لَكَ». [صحیح] - [متفق عليه]

(91) – අඩු නුරෝදයිරා(රූපයල්ලෙනු අන්තු) තුමාවිසින් වත්තාකරන ලදී: නබ්බෑ (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණන් තම පරමධිපති ගත් පවසාසිටි කරුණක් සම්බන්ධයෙන් හෙතෙම මෙසේ පවසාසිටියි: “ගත්තෙකු පහයක් සිදු කරයි. පසු ව ඔහු ‘අහෝ දෙවියනි! මත් පහයට මට සමඟ දෙනු මත්ව!’ යයි පවසයි. එවිට උත්තරීතර උත්ක්ෂේය අල්ලන්: ‘මත් ගත්තා පහයක් සිදු කර ඇත. පහයට සමඟ දෙන, පහය හේතුවෙන් ඔහු ව ගුහණය කරන පරමධිපතියකු සඛ්‍යීන්ම සිටින බව ඔහු දත්ත සිටියි.’ යයි පවසයි. පසුව ඔහු නඩතන් පහය සිදු කර, ‘මත් පරමධිපතියක්නි! මත් පහයට මට සමඟ දෙනු මත්ව!’ යයි පවසයි. එවිට ද උත්තරීතර උත්ක්ෂේය අල්ලන්: ‘මත් ගත්තා පහයක් සිදු කර ඇත. පහයට සමඟ දෙන, පහය හේතුවෙන් ඔහු ව ගුහණය කරන පරමධිපතියකු සඛ්‍යීන්ම සිටින බව ඔහු දත්ත සිටියි’ යයි පවසයි. ඔහු නඩතන් පහය සිදු කර ‘මත් පරමධිපතියක්නි! මත් පහයට මට සමඟ දෙනු මත්ව!’ යයි පවසයි. එවිට ද උත්තරීතර උත්ක්ෂේය අල්ලන්, ‘මත් ගත්තා පහයක් සිදු කර ඇත. පහයට සමඟ දෙන, පහය හේතුවෙන් ඔහු ව ගුහණය කරන පරමධිපතියකු සඛ්‍යීන්ම සිටින බව ඔහු දත්ත සිටියි. ඔබ කමති දැසිදු කරන්න. සඛ්‍යීන්ම මම ඔබට සමඟ දෙම්’ යයි පවසයි. [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහත් භාමුස්ලීම් හි වත්තාවී ඇත]

විවරණය:

නබ්බෑ (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණන් තම පරමධිපති ගත් මෙසේ පවසාසිටියි: සඛ්‍යීන්ම ගත්තෙක් පහයක් සිදු කළ පසු ව ඔහු “අල්ලනුම්ග්ලර්ලී දන්ලී” (අහෝ දෙවියනි! මත් පහයට මට සමඟ දෙනු මත්ව!) යයි පවසයි. එවිට උත්තරීතර අල්ලන්: ‘මත් ගත්තා පහයක් සිදු කර ඇත.

පහයට සමඟ දෙන, පහය වසන් කරන, ඔහුගෙන් එය ඉවත් කරන පරමධිපතියකු සඛලීන්ම සිටින බව ඔහු දන සිටියි.' යයි පවසයි. පසුව ගත්තා නඩතන් පහකම් සිදු කර පසු ව ඔහු "අල්ලහුම්ග්ලර්ලී දන්බී" (අහෝදෙවියනි! මත්ග් පහයට මට සමඟ දෙනු මත්ව!) යයි පවසයි. එවිට අල්ලහේ: 'මත්ග් ගත්තා පහයක් සිදු කර ඇත. පහයට සමඟ දෙන, පහය වසන් කරන, ඔහුගෙන් එය ඉවත් කරන එසේ නත්තහෙන් ඔහුට දඩුවම් කරන පරමධිපතියකු සඛලීන්ම සිටින බව ඔහු දන සිටියි. සඛලීන්ම මම ඔහුට සමඟ දුනිම්' යයි පවසයි. පසුව ගත්තා නඩතන් පහකම් සිදු කර, පසු ව ඔහු "අල්ලහුම්ග්ලර්ලී දන්බී" (අහෝදෙවියනි, මත්ග් පහයට මට සමඟ දෙනු මත්ව!) යයි පවසයි. එවිට අල්ලහේ: 'මත්ග් ගත්තා පහයක් සිදු කර ඇත. පහයට සමඟ දෙන, පහය වසන් කරන, ඔහුගෙන් එය ඉවත් කරන එසේ නත්තහෙන් ඔහුට දඩුවම් කරන පරමධිපතියකු සඛලීන්ම සිටින බව ඔහු දන සිටියි. සඛලීන්ම මම ඔහුට සමඟ දුනිම්. එබැවින් ඔහු පහයක් කරන සම් විටම ඔහු පහය අතහර පසුන්වීම් වී නඩත ඒ වෙන යොමු නොවීමට අධිෂ්ටික කර ගත්තා තක් කල් ඔහුට අවශ්‍ය ඕනම් දෙයක් සිදු කරන්වායයි පවසයි. නමුත් ඔහුගේ සින ඔහු අබ්බවාගෙස් නඩතන් ඔහු පහයට ව්‍යුත් වේ. ඔහු මෙය කරන තක් කල්, ඔහු පව් කර පසුන්වීම් වේ. එබැවින් මම ඔහුට සමඟ දෙන්නෙම්, මන්ද පසුන්වීම උරු පෙර ප්‍රච්ඡා දැක්නන කරන බැවිනි.

හදීසයේ භරය:

1. අල්ලහේ තම ගත්තන් හට දක්වන ආදරයේ විශාලත්වය. පුද්ගලයෙකු කුමන පහයක් කළන්, ඔහු කුමක් කළන්, ඔහු පසුන්වීම් වී අල්ලහේ වෙන භූරුන්නේ නම්, අල්ලහේ ඔහුගේ පැවත්තස්සය පිළිගෙන සමඟ දෙනු ඇත.

2. උත්තරීතර අල්ලන්ව විශේෂ කරන්නකම පරමිතිගේ සමඟ බලුණප්‍රතරක්තු වන අතර ඔහුගේ දඩුවමට බිය වෙයි. එබැවින් ඔහු පසුත්වීලි වීමට යුහුසුල් වන අතර පහය මත දිගාම රැදී සිටින්නේ නත්.
3. විධිමත් ත්වර්ධනීක ත්වර්ය යුතු කෙන්දේසි: පහයෙන් ඉවත් වීම, ඒගත් කණුගතු වීම හෝම පහය වෙත නළුත යොමු නෙවින බව ස්ථීර කර ගැනීමය. ගත්තන්ගේ ධනය, මන්සය හෝවිතය සම්බන්ධයෙන් වූ අපරැයක් සඳහනාවීඛී පිහිටියේ නම්, සිව්වන් කෙන්දේසිය අමතරව එකතු වනු ඇත. එනම්: අයිතිය අදාළ හිමිකරුගෙන් වෙන්වීම හෝ ඔහුට ඔහුගේ අයිතිය ලබාදීමය.
4. ආගමික කටයුතු පිළිබඳ දහුමත්තේකු බවට තම ගත්තඩී පත් කරන අල්ලන් පිළිබඳ වන දහුමේ වැඳගත්කම. ව්‍යුදී කරන සම් අවස්ථාවිකම ඔහු සමඟ දෙයි. එබැවින් මිනිසා බලුණප්‍රතරක්තු සින් කර නෙනෙන යුතු අතර ඉක්මවා කටයුතු නෙකළ යුතුය.

(4817)

(92) - عن عَلَيْهِ قَالَ إِنِّي كُنْتُ رَجُلًا إِذَا سَمِعْتُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَدِيبًا نَفَعَنِي اللَّهُ مِنْهُ بِمَا شَاءَ أَنْ يَنْفَعَنِي بِهِ، وَإِذَا حَدَّثَنِي رَجُلٌ مِنْ أَصْحَابِهِ اسْتَحْلَفْتُهُ، فَإِذَا حَلَفَ لِي صَدَقَتُهُ، وَإِنَّهُ حَدَّثَنِي أَبُو بَكْرٍ، وَصَدَقَ أَبُو بَكْرٍ، قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَا مِنْ رَجُلٍ يُذِنُّ بِذَنْبٍ، ثُمَّ يَقُولُ فَيَتَطَهَّرُ، ثُمَّ يُصَلِّي، ثُمَّ يَسْتَغْفِرُ اللَّهُ، إِلَّا غَفَرَ اللَّهُ لَهُ»، ثُمَّ قَرَأَ هَذِهِ الْآيَةَ: {وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللَّهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ} [آل عمران: 135]. [صحيف] - [رواه أبو داود والترمذى والنسائى فى الكجرى وابن ماجه وأحمد]

(92) - අලි (රූලයල්ලෙනු අන්හු) තුමාමෙසේ පළුසිය: අත්තෙන්ම මම අල්ලෙන්ගේ දිනයක්න්ගෙන් (සල්ලල්ලෙනු අලෙයිහි වසල්ලම්) හදීසියක් ඇසුළු විට, ඉන් කවර ප්‍රයෝග්‍යක් අල්ලන් මට ලබා දෙන්නට අභිමත කළේ ද ඔහු එයින් මට ප්‍රයෝග්න ලබාදෙන මිනිසේක් වූයෙමි. එතුම්තග් සැයැනින් අතරින් මිනිසේක් මට යම් හදීසියක් පවසන විට, මම ඔහුගෙන් ඒ ගනු දිවුරන ලෙස ඉල්ලා සිටිමි. ඔහු දිවුරන විට, මම ඔහුව විශ්වාස කරමි. තවද අඩු බකර් මට යමක් පවස්සිටියේ නම්, අඩු බකර් තුමස්හනික කර "අල්ලෙන්ගේ දිනයක්න්" (සල්ලල්ලෙනු අලෙයිහි වසල්ලම්) මෙසේ පවසනු මම ඇසාඇන්තෙම්" යොමු පවස්සිටියි. "ප්‍රසියක් සිදු කළ යම් කිසි මිනිසේක්, ඔහු නගිට පිරසිදු වී පසුව සලන් ඉටු කර පසුව අල්ලන්ගෙන් පසක්ෂමත් පතන්නේන් නම් අල්ලන් ඔහුව සමඟ දෙනු මිස වෙනත් කිසිවක් නතු." පසුව (ආල ඉම්රන් 135 වන්) පෘථිය කියවාපෙන්වූහ. "තවද ඔවුහු කවරහුද යන් ඔවුහු යම් අශීලකිර දෙයක් කළ විට හෝතමන්ට ම අපරයක් කර ගන් විට හෝඅල්ලන් ව මෙනෙහි කරනි. එස්සින් ඔවුන්ගේ පසයන්ට ඔවුහු සමඟ අයදිනි. පසයන්ට සමඟ දෙන්නාඅල්ලන් හර වෙන කවරෙක් ද? තවද ඔවුන් දතුවන් ව සිටිය දී ඔවුන් කළ දැඩි ඔවුහු අඛණ්ඩව තිරන නොවනි." [පූර්ව සඩක සහිත හදීසියකි]

විවරණය:

පහයක් සිදු කළ යම් කිසි ගත්තෙකු, ඔහු වුවැ බේත්තාය විධීමන්ට ඉටු කර පසුව නගිට ඔහුගේ එම පහය සඳහා පශ්චත්තය වීමේ අදිවනින් රකඟාත් දෙකක් ඉටු කර, පසුව අල්ලෝන්ගෙන් සමඟ අයදු සිටින්නේ ද අල්ලෝන් ඔහුට සමඟ දෙනු ඇත යයි නබ් (සල්ලල්ලෝනු අලයිහි වසල්ලම්) තුමණක්දන්වා සිටියහ. පසුව නබ් (සල්ලල්ලෝනු අලයිහි වසල්ලම්) තුමණක්ද උත්තරීනර අල්ලෝන්ගේ වදන මෙසේ පර්යනය කර පෙන්වූහ. "තවද ඔවුනු කවරහුද යන් ඔවුනු යම් අගීලතිර දෙයක් කළ විට හෝත්මන්ට ම අපර්යයක් කර ගත් විට හෝල්ලෝන් ව මෙනෙහි කරනි. එස්තින් ඔවුන්ගේ පහයන්ට ඔවුනු සමඟ අයදිනි. පහයන්ට සමඟ දෙන්නාඅල්ලෝන් හර වෙන කවරෙක් ද? තවද ඔවුන් දනුවන් ව සිටිය දී ඔවුන් කළ දසී ඔවුනු අඛණ්ඩව නිරන නොවෙනි." (ଆලු ඉම්රන්: 135)

හදීසයේ භාරය:

1. පහයක් සිදු කිරීමෙන් පසු සලකය ඉටු කිරීමටන් ඉන්පසු පහක්ෂමඟ අයදු සිටිමටන් දිර ගත්වීම.
2. අල්ලෝන්ගේ සමඟව් විශ්‍රාන්වය, තව්බනාම් පශ්චත්තයය හා පහක්ෂමඟ සඳහාවන ඔහුගේ පිළිගනීම.

(65063)

(93) - عَنْ أَبِي مُوسَى رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ اللَّهَ عَزَّ وَجَلَّ يَبْسُطُ يَدَهُ بِاللَّيلِ لِيَتُوبَ مُسِيءُ النَّهَارِ، وَيَبْسُطُ يَدَهُ بِالنَّهَارِ لِيَتُوبَ مُسِيءُ اللَّيلِ، حَتَّى تَطْلُعَ الشَّمْسُ مِنْ مَغْرِبِهَا». [صحيح] - [رواه مسلم]

(93) – නඩි (සල්ලේලනු අලයිහි වසල්ලම්) තුමණක් ප්‍රකාශ කළ බව අඩු මූසා(රූපියල්ලනු අන්හු) තුම්බිසින් මෙසේ වත්තකරන ලදී: "සඛලින්ම සර්වබලයෙන් අල්ලන් දහවල් කැඳුවේ ප්‍රසකම් කරන්නාප්‍රසක්ෂමව අයදිනු පිණිස තම අත රත්නියේ දිගු හරියි. රත්නි කැඳුවේ ප්‍රසකම් කරන්නාප්‍රසක්ෂම අයදිනු පිණිස තම අත දහවල් කැඳුවේ දිගු හරියි. එය හිරු අවරින් උදාවන තෙක්ම සිදුවනු ඇත." [පුරුව සඩක සහිත හදීසයකි] - [ඉමත් මූස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

සඛලින්ම අල්ලන් තම ගත්තන් පශ්චාත්තස වී සමඟ අයදීම පිළිගන්නා බව නඩි (සල්ලේලනු අලයිහි වසල්ලම්) තුමණක් දන්වාසිටියි. ගත්තාද්වත්තල් ප්‍රසයක් සිදු කර රත්නියේ පසුත්ථ්‍යීලි වී සමඟ අයදු සිටියේ නම්, අල්ලන් ඔහුගේ ප්‍රසක්ෂමව පිළිගනු ඇත. එමෙන්ම රත්නියේ ප්‍රසයක් සිදු කර දහවලේ පසුත්ථ්‍යීලි වී සමඟ අයදු සිටියේ නම් අල්ලන් ඔහුගේ පශ්චාත්තසය පිළිගනු ඇත. පශ්චාත්තසය ගතු සතුවූ වී එය පිළිගන්නට සුවිශ්‍යදෙයණන් තම අත දිගු හරියි. මෙතු මෙතු වී යම් දහුම් දීමක් ලෙස හිරු අවරින් ප්‍රසන තෙක් ප්‍රසක්ෂමණව් දෙනවු විවකව පවතී, එය උදාවුවේ නම් එවිට සඛලින්ම ප්‍රසක්ෂමණව් දෙනවුව වස්සී යනු ඇත.

හඳිසයේ භරය:

1. ප්‍රසක්ෂමණවී දෙනවුව විවකව පවතින තක්කල් එය පිළිගනු ලැබේ. හිරි අවරින් උද්ධිමන් සමග එහි දෙනවු වස්මී යනු ඇත. මිනිසන්ගේ ප්‍රජාය උගුරු දණ්ඩ වෙත පම්පින් නුස්ම හිරවී මරණයට පත්වීමට පෙර ඔහු ප්‍රසක්ෂමණවහි නිරන විය යුතුයි.
2. ප්‍රසය හේතුවෙන් බලශ්‍යාපනය ක්‍රියාත්මක යුතු නැත. හේතුව සඛ්‍යාච්‍යාවෙන්ම සුවිශ්‍යදීඩ අල්ලන්ගේ සමඟ හාමුහුගේ කරුණුව ඇති විගෙළය. තව්‍යාභාවන් ප්‍රසක්ෂමණවී දෙනවු විවකව පවතී.
3. තව්‍යාභාවන් ප්‍රසක්ෂමත්ව යැදිමේ කෙන්දේසි: පළමුවන්න: ප්‍රසයෙන් මිදීම, දෙවන්න: එම ක්‍රියාව පිළිබඳ පසුත්‍රාලිලි වීම, තුන්වන්න: නම්තතන් ඒ වෙත නොන බවට සහතික කර ගැනීම. මෙය උත්තරීතාර අල්ලන්ගේ අයිතිවෙශිකම් සම්බන්ධ කටයුතුවලදීය. නමුත් ගන්තන්ගේ අයිතිවෙශිකම් අතරින් එකක් සමග සම්බන්ධ වූවක් නම් එම තව්‍යාභාවි වලංගු වීම සඳහා ඇදු තහනත්තාත්‍යාගේ වගකීම ඉටු කිරීම හෝ ඇදු තහනත්තාමුහුට සමඟ දීම කෙන්දේසියක් වන්නේය.

(4318)

(94) - عن أبي هريرة رضي الله عنه: أن رسول الله صلى الله عليه وسلم قال: «يَنْزُلُ رَبُّنَا تَبَارَكَ وَتَعَالَى كُلَّ لَيْلَةٍ إِلَى السَّمَاءِ الْدُّنْيَا حِينَ يَبْقَى ثُلُثُ الْلَّيْلِ الْآخِرُ، يَقُولُ: «مَنْ يَدْعُونِي فَأَسْتَجِيبَ لَهُ؟ مَنْ يَسْأَلُنِي فَأُغْطِيهُ؟ مَنْ يَسْتَغْفِرُنِي فَأَغْفِرَ لَهُ؟». [صحيح] - [متفق عليه]

(94) – අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලහු අලධිභි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෙදිරා (රැඹියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. “සම් රත්නියකම, රත්නියේ තුනෙන් අවසන කෙටස පවතින විට, අපගේ පරමධිපතියක්න් මෙලෙඩ් අහසට පහළ වී ‘කවරෝකු මූශමතන්නේ ද? මම ඔහුට පිළිතුරු දෙමි. කවරෝකු මගෙන් විමසන්නේ ද? මම ඔහුට පිරිනමමි. කවරෝකු මගෙන් සමඟ අයදින්නේ ද? මම ඔහුට සමඟ දෙමි.’” යයි පවසයි.” [පූර්ව සංඝ සහිත භාජිසයකි] - [බූහන් භාමුස්ලීම් හි වත්තාවී ඇතුළු]

විවරණය:

සම් රත්නියකම, රත්නියේ කෙටස් තුනෙන් අවසන් කෙටස පවතින විට, උත්තරීතර අල්ලන් මෙලෙඩ් අහසට පහළ වන බවන්, ඔහුගේ ගත්තන් ඔහුට ඇමතීම ගත ඔහු සතුවූ වන බවන් නඩි (සල්ලල්ලහු අලධිභි වසල්ලම්) තුමණක් පහදිලි කළහ. එසේම ඔහුට අමතන්නන් හට ඔහු පිළිතුරු දෙන්නය. ඔවුන් කමති දැමහුගෙන් ඉල්ලීමට ඔහු ඔවුන්ට පෙළුඩුවයි. ඔහුගෙන් ඉල්ලන අයට ඔහු පිරිනමන්නය. ඔවුන් පසුත්වීලි වී ප්‍රසක්ෂමව පතන්නේ නම්, එසේ ප්‍රසක්ෂමව පතන මුෂ්මින්ට ඔහු සමඟ දෙන්නය.

හදීසයේ භරය:

1. රත්නියේ කෙටස් තුනෙන් අවසන් කෙටසේ පවතින මහිමය, එහි සිලක් ඉටු කිරීම, ප්‍රත්ථිනකිරීම හැඳුනු ශ්‍රමණවහි නිරත වීමේ මහිමය.
2. පූද්ගලයකු මෙම හදීසය සවන් දෙන අවස්ථාවේ, ප්‍රත්ථිනව් පිළිගනු ලබන වේළඳවන්
3. ගෙන් හඳුනා පමණින් ප්‍රයෝගීනයට ගන්මට ඔහු දැඩි සේ උනන්දු විය යුතුය.

(10412)

(95) - عن التعمان بن بشير رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول - وَأَهْوَى التُّعْمَانُ بِإِصْبَاعِيهِ إِلَى أُذْنِيهِ: «إِنَّ الْحَلَالَ بَيْنَ وَإِنَّ الْحِرَامَ بَيْنَ، وَيَئِنَّهُمَا مُشْتَهَاهٌ لَا يَعْلَمُهُنَّ كَثِيرٌ مِنَ النَّاسِ، فَمَنِ اتَّقَى الشُّبُهَاتِ اسْتَبَرَ لِدِينِهِ وَعَرْضِهِ، وَمَنْ وَقَعَ فِي الشُّبُهَاتِ وَقَعَ فِي الْحِرَامِ، كَالرَّاعِي يَرْعَى حَوْلَ الْحَمَى يُوشِكُ أَنْ يَرْتَعَ فِيهِ، أَلَا وَإِنَّ لِكُلِّ مَلِكٍ حِمَى، أَلَا وَإِنَّ حِمَى اللَّهِ مَحَارِمُهُ، أَلَا وَإِنَّ فِي الْجَسَدِ مُضْعَةً، إِذَا صَلَحَتْ صَلَحَ الْجَسَدُ كُلُّهُ، وَإِذَا فَسَدَتْ فَسَدَ الْجَسَدُ كُلُّهُ، أَلَا وَهِيَ الْقَلْبُ». [صحيح] - [متفق عليه]

(95) - නඩි (සැල්ලල්හු අලයිහි වස්ල්ලම්) තුමණන් කළ ප්‍රකාශකට තමන් සිවන් දුන් බව පවසම්න් තුහු:මන් ඉඩිතු බ්‍රූජ් (රැලියල්ලුහු අන්හු) තුමා-තම ඇගිලි දෙක තම කන් දෙක වෙත ලිංකර- මෙසේ වර්තා කළේය. “සඛල්බින්ම (හල් හෙවත්) අනුමත කරුණු පහදිලිය. එමෙන්ම (හරුම් හෙවත්) තහනම් කරුණු ද පහදිලිය. මේ දෙක අතර සකු උපදිවන කරුණු ද ඇත. ජනයා අතරින් බහුතරයක් දෙනා ඒවා නොදුනිනි. එහෙයින් කවරෙකු සකු උපදිවන දැකින් වළකී සිටියේ ද සඛල්බින්ම ඔහු ඔහුගේ දහමට හාමුහුගේ මත්සයට ආරක්ෂණ සළස්‍යන්තේය. කවරෙකු සකු උපදිවන දැඩි වළුනේ ද ඔහු තහනම් කරුණු අතරට වළුණේ. එය, වලු අවට එහි ඇතුළු වීමට බලන සතුන් පැණනය කරන එබේරකු මෙනි. දහාගන්න! සම රජකුටම වලක් ඇත. දහාගන්න! සඛල්බින් අල්ලන්ගේ වලු වනුයේ ඔහු තහනම් කළ දේ. දහා ගන්න! ගැරිරයේ මස් කඩල්ලක් ඇත. එය විධිමත් වූ විටෙක මුළු ගැරිරයම විධිමත් වෙයි. එමෙන්ම එය නරක් වූ විටෙක මුළු ගැරිරයම නරක් වෙයි. දහා ගන්න! එයයි හද්වන.” [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහර් හාමුස්ලිම් හි වර්තාවේ ඇති]

විවරණය:

නඩි (සල්ලේශ්‍රා අලදිහි වසල්ලම්) තුමණක් කරුණු සම්බන්ධයෙන් පෙෂී රිතියක් පහදිලි කළහ. සඛල්න්ම එවා ජරීඇ පිළිවෙත තුළ කෙටස් තුනකට බෙදෙයි: (හලෝ හෙවත්) පහදිලි අනුමත කරුණු. (හරණී හෙවත්) පහදිලි තහනම් කරුණු. ජනයාඅතරන් බහුතරයක් අනුමත ද නද්ද යන්න ගනා එහි නීතිය නොදැන්නයාපහදිලි හසකා උපදාචන කරුණු.

කවරෙකු සකා උපදාචන මෙම කරුණු අත් හරන්නේ ද, තහනම් දැඩි වශීමෙන් ඔහු දුරස් වී ඔහුගේ දහම ආරක්ෂාවනු ඇත. එමෙන්ම එම සකා සහිත දැසිදු කිරීම හෝතුවෙන් මිනිසුන් ඔහුට කරන වෙද්දනාත්වන් ඔහුගේ මන්සය ඔහුට ආරක්ෂාවනු ඇත. කවරෙකු එම සකා සහිත දැසින් වළුකී තොසිටියේ ද හරණී දැඩි වශීමෙන් හෝ මිනිසුන් විසින් නගන වෙද්ධිත්ත ලක්ව ඔහුගේ මන්සය කෙළඳී යත්තෙන් ඔහුගේ ආත්මයට බලපත්‍ර ඇත. කවරෙකු සකා සහිත කරුණු සිදු කරන්නේ ද ඔහුගේ තත්ත්වය පහදිලි කරනු පිණිස අල්ලෝගීගේ දුනයනක් උදාහරණයක් ඉදිරිපත් කළහ. එය පවු සූමියක තම ගෙවිපල සතුන් ආරක්ෂාකරන එබැරකු මෙනි. එම එබැරණය් සතුන් මෙම සූමියට ආසන්නව සිටින නිසාඑහි තණ කළට සර්සේ. සකා සහිත දැකිසිවක් කිසිවකු විසින් සිදු කළේ ද ඔහු ද එලෙසම හරණී දෙයට සමීප වී එහි ව්‍යුතනු ඇත. ඉන් පසු නඩි (සල්ලේශ්‍රා අලදිහි වසල්ලම්) තුමණන් විස්තර කර සිටියේ: ගරීරයේ මස් කඩල්ලක් (හදාචන) ඇති බවත් එය විධිමත් වීමෙන් මුළු ගරීරයම විධිමත් වන බවත් එය දුෂ්චිත වීමෙන් ගරීරය ද දුෂ්චිත වන බවත්ය.

හදීසයේ හරය:

1. නීතිය පහදිලි නති, සකා සහිත දැඡන්හර ද්‍රීමට උනන්දු කරවීම.

(96) - عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لَا تَسْبُوا أَصْحَাযِي، فَلَوْاَنَّ أَحَدَكُمْ أَنْفَقَ مِثْلَ أُحْدِي ذَهَبًا مَا بَلَغَ مُدَّ أَحَدِهِمْ، وَلَا نَصِيفَةُ عَلَيْهِ» [صحيح] - [متفق عليه]

(96) - නඩි (සල්ලලේලනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු සර්දී අල් කුද්රී (රූපියල්ලනු අන්හු) තුම්බිසින් මෙසේ වත්තා කරන ලදී: "මණග් මිතුරන් හට (සහඩිරුන්) නින්දා නොකරන්න, ඔබ අතරින් කෙනෙකු උහුද් තරම් රත්තරන් වියදම් කළ ද ඔවුන් කිසිවකුගේ 'මුද්දු'හි ප්‍රමණයට හෝඉන් අඩකට හෝලුගාවිය නොහැක." [පූර්ව සංඛ්‍යා සහිත හඳුස්යකී] - [බූහන් භාමුස්ලීම් හි වත්තාවී ඇත]

විවරණය:

සහඩිරුන්ට දෙසේ තහ්වීමෙන් නඩි (සල්ලලේලනු අලයිහි වසල්ලම්) තුමණන් වළැක්වූහ. විශේෂයෙන්ම ආරම්භක මූහුදීර හා අන්සේත් සහඩිවරුන් විෂයයෙහි සලකිලිමත් විය යුතුය. එතුමණන් තවදුරටත් මෙසේ දන්වා සිටියහ: "අනයා අතරින් කිසිවෙකු හෝලුහද් කන්ද තරම් රත් වය කර තිබුණු ද, කිසියම් සහඩිවරයකු වය කළ ආහර මුද්දුවක හෝඉන් අඩක ප්‍රමණයක කුසල් ඔහු වෙන ලගාවන්නේ නත්. "අල්-මුද්දු" යනු සමන්‍ය ගේර ම්‍යුමක් සහිත මිනිසේකුගේ දෙත් පිරෙන්නෙට ඇති ප්‍රමණය වේ.- එය ඔවුන්ගේ අවංක හඩිය, ඔවුන්ගේ චෙතනතැවී අවස්ථහඩිය, ඔවුන් වය කිරීමට ඉදිරිපත් වීම, අවශ්‍යම අවස්ථාවන්හි මක්කාසයග්‍රහණයට පෙර ඔවුන් යුද වද් නිඩීම."

ହୃଦୀଚିତ୍ରରେ ଖରଦ୍ୟ:

- ସହାବୀରୁକ୍ତିରେ ଦେଖେ ନାହିଁମ ନାହନାମି ମେନ୍ଦମ ଲୀଯ ମହା ଆଶ୍ୟନ୍ତରେଣୁ ଲକ୍ଷଣି.

(11000)

(97) - عن ابن عباس رضي الله عنهما قال: كُنْتُ خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَوْمًا، فَقَالَ: «يَا غُلَامُ، إِنِّي أَعْلَمُكَ كَلِمَاتٍ، احْفَظْ اللَّهَ يَحْفَظْكَ، احْفَظْ اللَّهَ تَحْدُهُ تُجَاهِكَ، إِذَا سَأَلْتَ فَاسْأَلْ اللَّهَ، وَإِذَا اسْتَعْنَتَ فَاسْتَعْنْ بِاللَّهِ، وَاعْلَمْ أَنَّ الْأُمَّةَ لَوِ اجْتَمَعَتْ عَلَى أَنْ يَنْفَعُوكَ بِشَيْءٍ، لَمْ يَنْفَعُوكَ إِلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللَّهُ لَكَ، وَلَوِ اجْتَمَعُوا عَلَى أَنْ يَضْرُوكَ بِشَيْءٍ، لَمْ يَضْرُوكَ إِلَّا بِشَيْءٍ قَدْ كَتَبَهُ اللَّهُ عَلَيْكَ، رُفِعَتِ الْأَقْلَامُ وَجَفَّتِ الصُّحُفُ». [صحيح] - [رواه الترمذى]

(97) – ඉඩිනු අබලසිය් (රළියල්ලෙහු අන්හුම්) තුමාවිසින් මෙසේ වත්තකරන ලදී. "දිනක් මම නබෑ (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමත පසුපසින් වැඩිවී (ගමනක් යමින්) සිටියෙමි. එවිට එතුමණක් මා අමතා “දරුව! සඛල්චින්ම මම ඔබට වචන කිහිපයක් උගන්වමි: ඔබ අල්ලන් ව ආරක්ෂාකරන්න. ඔහු ඔබ ව ආරක්ෂාකරනු ඇත. ඔබ අල්ලන් ව ආරක්ෂාකරන්ක. ඔබ ඉදිරියෝම ඔබ ඔහු දකිනු ඇත. ඔබ ඉල්ලන විට අල්ලන්ගෙන්ම ඉල්ලන්න. ඔබ උද්වී පතන විට අල්ලන්ගෙන්ම උද්වී පතනන්න. දත්තගන්න, සඛල්චින්ම මූල් සමූහයෙහි ඔබට යම් සෙනක් කිරීමට එක්රස් වුව ද අල්ලන් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට සෙන සලුසන්නට නුපුළුවන. එමෙන්ම ඔබට යම් හනියක් කිරීම ඔවුන් එකරණී වුව ද අල්ලන් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට හනි කරන්නට නුපුළුවන. පන්හිදවල් ඉවතනට ගනු ලැබේය. පිටපත් වියලී ගියේය." [පූර්ව සඩක සහිත හදීසයක්] - [ඉමම් නිරමිදා එය වත්තකර ඇතා]

විවරණය:

ඉඩිනු අබලසිය් (රළියල්ලෙහු අන්හු) තුමාකුඩා අවදියේ නබෑ (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක් සිමග එතුමණක්ගේ පසුපසින් වැඩි වී (ගමනක් යමින්) සිටියේය. එවිට එතුමණක්

(සල්ලේලෙහි අලයිනි වසල්ලම්) ඔහුට: අල්ලන් ඔබට ප්‍රයෝගීනය ලබාදෙන කරුණු හා විෂයයන් කිහිපයක් මම උගන්වම් යයි පවසායිවියහ.

ඔබ අල්ලන්ගේ නියෙන් පිළිපාදිම්න් හා ඔහු තහනම් කළ දයින් වශකෙමින් ඔහුගේ කරුණ ආරක්ෂා කරන්න. එය පෘතිකම් හා පිටුප්‍රංශී තුළ නොවී, අවනතවීම් හා සම්පූර්ණ තුළින් ඔබ ලබා යුතුය. ඔබ එසේ කළේ නම් ඔබේ ප්‍රතිඵලය වනුයේ මෙලෙඩ් හා මතුලෙඩ් පිළිකුල් සහගත දයින් අල්ලන් ඔබ ව ආරක්ෂකර ඔබ කෙනෙන් සිටියන් ඔබගේ වදුගත් කටයුතුවල දී ඔහු ඔබට උපකර කරනු ඇත.

ඔබ යමක් ඉල්ලනට අපේක්ෂාකළ විට, අල්ලන්ගෙන් හර වෙනත් කිසිවකුගෙන් නො ඉල්ලන්න. ඉල්ලා සිටින්නන් හට පිළිතුරු සපයන්නායුහු පමණය.

ඔබ උද්වී පතන්නට අපේක්ෂාකළ විට, අල්ලන් වෙතින් මිස වෙනත් කිසිවකුගෙන් උද්වී නොපතන්න.

සඛ්‍යීන්ම මහපෙනුවලට වෙසෙන මූල සමූහයම ඔබට යම් සෙනක් කිරීමට එක්රස් වුව ද අල්ලන් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට සෙන සලසන්නට තුපුළුවන, එමෙන්ම මහපෙනුවලට වෙසෙන මූල සමූහයම ඔබට යම් හනියක් කිරීමට ඔවුන් එකරී වුව ද අල්ලන් ඔබට එය නියම කර ඇති දෙයක් නම් මිස ඔවුන් විසින් ඔබට හනි කරන්නට තුපුළුවන යන වග ඔබ තුළ ස්ථීර කර ගත යුතුය.

එමෙන්ම මෙම කරණය සර්වබලධාරී අල්ලන් විසින් නියම කරන ලද අතර, ඔහුගේ ප්‍රයුත් හා දැනුමට අවශ්‍ය දේ අනුව නියම කරන ලද වගන්, අල්ලන් නියම කර ඇති දැනී කිසිදු වෙනසක් නොම්ති වගන් ඔබ තුළ ස්ථීර කර ගත යුතුය.

හඳිසයේ භරය:

1. කුඩාරුවන්ට හාලදරුවන්ට ඒකදේව ව්‍යුය, විනය හා වෙනත් ආගමික කටයුතු ඉගන්වීමේ ව්‍යුගන්කම.
2. ප්‍රතිඵල අදාළ ක්‍රියාවර්ගයෙන්ම පිහිටනු ඇත.
3. වෙනත් කිසිවෙකු මත නොවූ අල්ලමත පමණක් විශ්වසය තබාමේ හස්සියල්ල භර රිමේ නියෙන්ය. ඔහු හෙඳුම භරකරුය.
4. අල්ලන්ගේ තීන්දුව, නියමය හාමුහුගේ තප්පිනිය ගත විශ්වසය හස්සුවැවින්ම අල්ලන් සියලු දැඩි බලවත්‍ය යන්න ගත විශ්වසය.
5. කවරෙකු අල්ලන්ගේ නියෙන්ය පහැර හඳුයේ ද සඛුවින්ම අල්ලන් ද ඔහුව පහැර හාරින අතර ඔහුව ආරක්ෂා කරන්නේ නත්.

(4811)

(98) - عَنْ سُفْيَانَ بْنِ عَبْدِ اللَّهِ التَّقَفِيِّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قُلْتُ: يَا رَسُولَ اللَّهِ، قُلْ لِي فِي الْإِسْلَامِ قَوْلًا لَا أَسْأَلُ عَنْهُ أَحَدًا غَيْرَكَ، قَالَ: «قُلْ: أَمَنتُ بِاللَّهِ، ثُمَّ اسْتَقِمْ». [صحيح] - [رواه مسلم وأحمد]

(98) - සුංයක් ඉඩිනු අබදිල්ලහ් අස්-සකරී (රජයල්ලහු අන්හු) තුම්ඩිසින් මෙසේ වත්තකරන ලදී. අහොස්ල්ලහ්ගේ දූතයකුනි, ඔබෙන් භර වෙනත් කිසිවකුගෙන් මා අසා නත් ඉස්ලමයේ ප්‍රකායක් මාහට පවසන්නයි මම පවසාසිටියෙමි. එතුමණක් "මම අල්ලහ්ට විශ්වස කළේමි" යයි ඔබ පවසපැසු ව එහි ස්ථාවර ව සිටින්න" යයි පවුතුහ. [පූර්ව සඩක සහිත හදීසයකි] - []

විවරණය:

සුංයක් ඉඩිනු අබදිල්ලහ් (රජයල්ලහු අන්හු) නම් සහඩිවරයාතමන් කිසිවකුගෙන් මීට පෙර අසානත්, තමන් එය පිළිපදිය යුතු ඉස්ලමයේ අර්ථ පූර්ණ වූ ප්‍රකායක් තමන්ට උගන්වන මෙන් නෙතෙම නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණ්නෙගෙන් විමසාසිටියේය. එවිට එතුමණක් ඔහුට: මම අල්ලහ්ට ඒකීයත්වයට පත් කරමි. සඛල්ලින්ම ඔහු මණ්ඩ පරම්පරාතියාය; මණ්ඩ දෙව්ලාය; මණ්ඩ මුහුම්කරු ය; සඛල්ලෙස නමුදුම් ලබන්නමුහු ය ඔහුට කිසිදු හවුල්කරුවකු තොත්ත යන වග මම විශ්වස කළේමි යයි ඔබ පවසන්න. පසුව අල්ලහ්ගේ තියමයන් ඉටු කිරීමෙන් හාමුහු තහනම් කළ දැඳන් හඳුමෙන් ඔහුට අවනත විය යුතු වේ. ඒ මත ස්ථාවරව සිටිය යුතු වේ.

හදීසයේ භරය:

1. දහමේ මූලික භරය වනුයේ අල්ලහ්ගේ පැනය, ඔහුගේ දේවත්වය හාමුහුගේ තම හාගුණාග විශ්වස කිරීමය.

2. එම විශ්වසය ඇති කර ගත් පසු එහි සේල්බරට සිටීම,
නමුදුම්වල දී අඛණ්ඩය නිරන වීම හාස්‍යී නෙකිඳී සිටීමේ
වදුගත්කම.
3. එම විශ්වසය තමන් කරන ක්‍රියවින් පිළිගනීම සඳහාවන
කෙන්දේසියකි.
4. අල්ලන්ට විශ්වස කිරීම යනු විශ්වසයේ ප්‍රතිපත්තින් හා
මූලධර්මයන්ගෙන් විශ්වස කළ යුතු දැනු හාදවත් හාභ්‍රාණී
ක්‍රියවින් අනුගමනය කරන දැනු අභාසන්තරයෙන් මෙන්ම
බහිරයෙන් අල්ලන්ට අවනතවීම හෝටහන්වීම ද ඇතුළත්
වේ.
5. සේල්බරට සිටීම යනු, යුතුකම් ඉවශ්‍රීමෙන් හානහනම් දැඟීන්
දුරස්ථීමෙන් එම මත්ගයෙහි ඇලී සිටීමය.

(65018)

(99) - عَنْ التَّعْمَانِ بْنِ بَشِيرٍ رضي الله عنه قال: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «مَثُلُ الْمُؤْمِنِينَ فِي تَوَادِهِمْ وَتَرَاحِيمِهِمْ وَتَعَاطُفِهِمْ مَثُلُ الْجَسَدِ، إِذَا اشْتَكَى مِنْهُ عُضُوٌ تَدَاعَى لَهُ سَائِرُ الْجَسَدِ بِالسَّهَرِ وَالْخَمَّ». [صحيح] - [متفق عليه]

(99) – අල්ලත්ගේ දිනයක් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව නුඩ්මන් ඉඩිනු බැංස් (රැඳියල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. "දේවන්වය වියෝව්ස කරන්නන් ඔවුන් එකිනෙකා සෙනොහසු ප්‍රත්මහි ද ඔවුන් එකිනෙකා කරුණක්වන් කටයුතු කිරීමෙහි ද ඔවුන් එකිනෙකා ආදරය කිරීමෙහි ද උපම්‍ඛ වනුයේ ගරීර අවයවයක් වේදනාවිදින විට අවදිව සිටීමෙන් භාජණ ගනීමෙන් ගරීරයේ සෙසු අවයවට ද එයට හවුල් වීමට ඇරුයුම් කරන ගරීරයේ උපම්‍ඛ මෙනි." [පූර්ව සඩක සහිත භාජිසයකි] - [බූහන් භාමුස්ලීම් හි වත්තාවී ඇතා]

විවරණය:

මුස්ලිම්වරුන් එකිනෙකා අතර අනෙක්සව පෙන්වන යහපත් ආදරය, කරුණව් භා උදව් උපකරය, ඔවුනට යම් භනියක් ඇති වූ විට වේදනව් දැනීම ගරීරයක උපම්‍ඛ භාසමන විය යුතු යයි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක්ස්ජදිලි කළහ. ඉන් එක් අයවයක් රෙන්තුර වූ විටෙක මුළු ගරීරයම උණෙන් භාජිවදියෙන් තබනු ඇත.

භාජිසයේ තරය:

1. මුස්ලිම්වරුන්ගේ අයිතිව්සිකම් වලට ගරු කළ යුතු අතර ඔවුන් එකිනෙකට සහය වීමටන් කරුණව් පෙන්වීමටන් උනන්දු කළ යුතුය.

2. ආදරණීය, ත්‍යාගක්ෂී හැඩිග්ච්සී ජනයානරට තමන් ද පත් විය යුතු ය.

(4969)

(100) – عن عثمان بن عفان رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «مَنْ تَوَضَّأَ فَأَحْسَنَ الْوُضُوءَ خَرَجْتُ حَتَّىٰ تَخُرُّجَ مِنْ جَسَدِهِ حَتَّىٰ تَخُرُّجَ أَطْفَارِهِ». [صحيح] - [رواوه مسلم]

(100) – අල්ලහ්ගේ දූතයක්න් (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව උස්මන් ඉඩිනු අඟ්ඡන් (රළියල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී. “කවරෙකු වුලැ බෙශ්වය, විධිමන්ව ඉටු කරන්නේ ද ඔහුගේ ගේරයෙන් මෙන්ම ඔහුගේ නියපෙනු යටින් පවාමහුගේ පසකම් ඉවත් ව යයි.” [පුරුෂ සභක සහිත භාෂ්‍යයකි] - [ඉමති මූස්ලිම් එය වත්තාකර ඇත]

විවරණය:

කවරෙකු වුලැ බෙශ්වයෙහි සූන්නතයන් හා විනයන් පිළිපූමින් එසේ නිසි ලෙස වුලැ බෙශ්වය කළේ ද එය ඔහුගේ පසකම්වලට ප්‍රතිකර්මයක් වීමටත්, වරදී මකී යමටත් හේතුවක් වන්නේය. එය කෙතරම් ද යන් ඔහුගේ පසකම් ඔහුගේ දත්ත් හාදෙපවිල නියපෙනු යටින් පිහිටිය ද එය ඉවත්ව යනු ඇත.

භාෂ්‍යයේ භරය:

- වුලැබෙශ්වය, එහි සූන්නතයන් හාජිහි විනයන් හඳුවීමට හා එ අනුව කටයුතු කිරීමට දිරි ගන්වීම.

2. වුලැයේ දෙක්නයෙහි මහිමය. සඛල්චින්ම එය සුළු පස වලට ප්‍රතිකර්මයක් වේ. මහ්‍යස්‍ය වනහි, ඒවත් තව්බාහවත් පශ්චත්තහස වී පසක්ෂමණවහි නිරන විය යුතු වේ.
3. වර්දි පහව යතුම් කෙන්දේසියක් වනුයේ වුලැයේ දෙක්නය ප්‍රරුණවත් කිරීම හාන්බි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් පහදිලි කළ පරිදි එහි කිසිදු හිඩසක් නොබඳ ඇයුරින්ම පිළිපදීමය.
4. සුළු පසයන්ට ප්‍රතිකර්මයක් වීමේ කෙන්දේසිය වනුයේ තමන් මහ්‍යස්‍යකම්වලින් වළකී සිටිම හෝ සඳහනව්‍යා හෙවත් පශ්චත්තහස වී පසක්ෂමණවහි නිරන වීමය.
දත්තරීතර අල්ලන් මෙසේ ප්‍රකණ කරයි: "නුඩිලෙ කවර කරුණක් තහනම් කලේ ද එවන් මහ්‍යස්‍යයන්ගෙන් නුඩිලා වළකී සිටියෙනු නම් අපි නුඩිලෙග් වර්දි නුඩිලෙගන් පහ කරන්නෙමු." (අන්-නිසා 31)

(6263)

(101) - عن أبي هريرة رضي الله عنه قال: سأَلَ رَجُلٌ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: يَا رَسُولَ اللَّهِ، إِنَّا نَرْكَبُ الْبَحْرَ، وَنَحْمِلُ مَعْنَا الْقَلِيلَ مِنَ الْمَاءِ، فَإِنْ تَوَضَّأْنَا بِهِ عَطْشَنًا، أَفَنَتَوْضًا مِنَ الْبَحْرِ؟ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «هُوَ الظَّهُورُ مَاؤُهُ، الْحَلُّ مَيْتُهُ». [صحیح] - [رواہ أبو داود والترمذی والنسائی وابن ماجہ وأحمد]

(101) – අඩු භාරතයිරු(රැලියල්ලෙනු අන්හු) තුම්බිසින් වත්තකරන ලදී: මිනිසේකු අල්ලන්ගේ දූනයන්ගෙන් (සල්ලල්ලෙනු අලයිනි වල්ලම්) මෙසේ විමසිය. “අහොස්ස්ලෙන්ගේ දූනයන්නි! සඛල්න්ම අපි සහරයේ ගමන් කරන්නේමු. අප සමග අපි උපුලුණු යන ජලය සූල් ප්‍රමණයකි. අප එයින් වුල් ගත් විටක අපි පිප්පයෙන් පෙළෙන්නේමු. එබ්ලින් සහර ජලයෙන් අපට වුල් ගත හකි ද? යයි විමසිය. එවිට අල්ලන්ගේ දූනයන් (සල්ලල්ලෙනු අලයිනි වසල්ලම්) “එය වනහි, එහි ජලය පිරිසිදුය. එහි මියගිය දද අනුමතය.” යයි පවුත්තා. [පූර්ව සංඝ සහිත හඳුසෙයකි] - []

විවරණය:

මිනිසේකු අල්ලන්ගේ දූනයන්න් (සල්ලල්ලෙනු අලයිනි වල්ලම්) ගෙන් "සඛල්න්ම අපි මසුන් ඇල්ලීම, ව්‍යුහාත්මක කටයුතු හා එවත් වෙනත් අවශ්‍යතාසයදහා සහරයේ නැඩී මත නැඟී ගමන් කරන්නේමු. අප සමග පනීය ජලය රැගෙන යන්නේ සූල් ප්‍රමණයක් පමණි. පනීය ජලය වුල් දෙව්නය සඳහා හෝ නමු සඳහා හෝ යෙශ්‍යාගත්තේ නම්, එය අවසන් වී යනු ඇත. පසුව අපට බීමට ජලය අහිමි වී යයි. එබ්ලින් සහර ජලයෙන් අපට වුල් කළ හකි ද?" යයි විමසිය.

එවිට අල්ලන්ගේ දූනයන් (සල්ලල්ලෙනු අලයිනි වසල්ලම්) මූහුදු ජලය සම්බන්ධයෙන් මෙසේ පවුත්තා. "එහි ජලය පිරිසිදු වන අතර (වෙනත් දු පිරිසිදු කරනු ඇත. ඉන් වුල් ගනීමට හා ස්නෘනය කිරීමට අවසරය ඇත. මසුන් ඇල්ලීමෙන් නෙතුව ඉන්

මතුපිටම එන මත්සයින් හාමුහුදු ජීවීන් මිය ගිය දැචුව ද, එවා
අනුහට කිරීමට අනුමතිය ඇත."

භාෂයේ නරය:

1. මුහුදේ මිය ගිය සතුන් ආහර සඳහා අනුමත වේ. මෙහි මිය
ගිය සතුන් යනුවෙන් අදහස් කරනුයේ, එහි මිය ගිය, එහි
හර වෙනත් තනක ජීවත්විය නොහැකි මසුන් ය.
2. පිළිතුරෙන් ලැබන පෙශෝජනය සම්පූර්ණ කිරීම සඳහා
යමෙකු වීමසයිටින දැඩි වචනභියෙන් ඔහුට පිළිතුරු දීම.
3. ජලය වනහි, එහි සුවය හෝ ප්‍රාණය හෝ ගන්ධය
සහජයෙන්ම ජලය ලෙසම ඉතිරිව පවතින තක්කල් එහි
පිරිසිදුහැක රදී පවතිනු ඇත. එහි ලුණු දුණිණය අධික වුව
ද එහි රූණය හෝ තල අධික වුව ද එලෙසමය.
4. මුහුදු ජලය භවිතයෙන් සුළු භාමහකිලිටි ඉවත් වනු ඇත.
එමෙනන්ම පිරිසිදු ගරුරයක හෝ ස්තූයක හෝ වනත්
දැයක තබා ඇති අපවිත්තය ඉවත් කරනු ඇත.

(8355)

(102) - عَنْ عَبْدِ اللَّهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: سُئِلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الْمَاءِ وَمَا يَنْوِيهُ مِنَ الدَّوَابِ وَالسَّبَاعِ، فَقَالَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا كَانَ الْمَاءُ قُلْتَيْنِ لَمْ يَحْمِلِ الْحَبَّةَ». [صحيح] - [رواه أبو داود والترمذى والنمسائى وابن ماجه وأحمد]

(102) - අඛ්‍යල්ලහෝ ඉඩනු උමර් - රූහියල්ලහෝ අන්හුම් විසින් මෙසේ වත්නා කරන ලදී: අල්ලහෝගේ දූතයක්න් - සල්ලල්ලහෝ අලය්හි වසල්ලම් - තුමණන්ගෙන් ජලය පිළිබඳවන් මහ සතුන් හා උරග සතුන් ඉතිරි කළ දැපිළිබඳවන් විමසන ලදී. එවිට එතුමණක් "ජලය කුල්ලනෙයින් ප්‍රමණයෙන් වී නම් එය කිලිට උසුලන්නේ නත්." යයි ප්‍රච්ඡාහ. [ප්‍රථම සංකීර්ණ හැඳිසයකි] - []

විවරණය:

නඩි (සල්ලල්ලහෝ අලය්හි වසල්ලම්) තුමණන්ගෙන් මහ සතුන් හා උරග සතුන් පහය කර ඉතිරි කළ ජලය පිළිබඳව විමසන ලදී. එවිට සල්ලල්ලහෝ අලයිහි වසල්ලම් තුමණක් "සඛ්‍යීන්ම ජලය විශාල හම් මලු දෙකක ප්‍රමණයකින් වී නම්, එනම් ලිටර් 210 ක ප්‍රමණයක් වී නම් එය අධික ජලය ලෙස හැඳුන්වනු ලබන අතර එහි අපිරිසිදු දෙයක් වැඩිමෙන් එහි වර්ණය හෝසුවය හෝගන්ධය හෝවෙනස් නොවූයේ නම්, එය අපිරිසිදු වන්නේ නත්." යයි ප්‍රච්ඡාහ.

හැඳිසයේ භාරය:

1. ජලයෙහි වර්ණය, සුවය හා ගැන්ධය යන ගුණාග අපවිතු දෙයක් හෝවෙන් වෙනස්වූ විටෙක ජලය අපිරිසිදු වේ.
2. අපවිතු දැජ්ලයේ ස්වභාවය වෙනස් කළ විටෙක එය සුළු ප්‍රමණයෙන් වුව ද වඩි ප්‍රමණයෙන් වුව ද එය අපවිතු වේ යන්න විද්‍යාතුන්ගේ ඒකමතික අදහසයි.

(103) - عَنْ أَبِي أَيُوبَ الْأَنْصَارِيِّ رضيَ اللَّهُ عَنْهُ أَنَّهُ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِذَا أَتَيْتُمُ الْعَائِطَ فَلَا تَسْتَقِبِلُوا الْقِبْلَةَ، وَلَا تَسْتَدِرُوهَا وَلَكِنْ شَرِّقُوهَا أَوْ غَرِّبُوهَا» قَالَ أَبُو أَيُوبَ: فَقَدِمْنَا الشَّامَ فَوَجَدْنَا مَرَاحِيقَ بُنَيَّتْ قِبْلَةَ فَنَحَرَفُ، وَنَسْتَغْفِرُ اللَّهَ تَعَالَى. [صحیح] - [متفق عليه]

(103) - අල්ලන්ගේ දුනයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු අය්දුබී අල් අන්සත් (රූපයල්ලහු අන්හු) තුමා විසින් වත්තාකරන ලදී: “මබ මලපහ කිරීමට පම්පෙන විට, කිඩිලැඳීසවිට මුහුණලානෙසිටින්න. තවද එයට පසුපසලද නො සිටින්න. නමුත් න෉ගනහිර දෙසට හෝබටහිර දෙසට හෝ භාරන්න.” අඩු අය්දුබී තුමා තවදුරටත්: “අපි සිරයවිට පම්පෙනයෙමු. එහි කෘෂිකාදෙසට මුහුණ ලානනන ලද ව්‍යුහ අපි දුටුවෙමු. එවිට අපි අපගේ ගරීර කිඩිලාඳීගෙනවන් වෙනතකට හරවාසිටයෙමු. තවද අල්ලන්ගෙන් සමඟ අයදු සිටියෙමු.” යසි පළුසිය. [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහන් භාමුස්ලීම් හි වත්තාවී ඇතා]

විවරණය:

කවරෙකු මලපහ කිරීමට හෝමූතුකිරීමට හෝසිතන්නේද ඔහු කෘෂිකාඳීගෙනවහි කිඩිලාදෙසට මුහුණ ලම හෝස් දෙසට තම පිටුපස පිහිටන අයුරින් පසුපස ලම හෝ තබා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණ්න් තහනම් කළහ. එමෙන්ම ඔහුගේ කිඩිලා මදිනාව්‍යායන්ගේ කිඩිලාඳීගැබී මෙන් පිහිටාතිබේ තම්, ඔහු න෉ගනහිර හෝබටහිර දිගවිට හරිය යුතු ය. පසුව අඩු අය්දුබී (රූපයල්ලහු අන්හු) තුමා මෙසේ දන්වා සිටියේය: ඇත්තෙන්ම ඔවුන් සිරයවිට පම්පෙන කළේහි, එහි තම අවශ්‍යතා ඉවු කිරීම සඳහා කෘෂිකාඳීගැබී මුහුණ ලානනන ලද ව්‍යුහ කිලි දකින්නට විය. එවිට ඔවුනු ඔවුන්ගේ ගරීර කිඩිලාඳීගෙනවන්

වෙනතකට හරවාසිට අතර ඒ සමගම ඔවුනු අල්ලන්ගෙන් පහක්ෂමඩී ඉල්ලයි.

හදීසයේ හරය:

1. මෙහි ප්‍රඝෙන් වනුයේ කෘෂිකාලීන උසස් කෙත සලකීම හාස්‍යට ගෙවෙන කිරීමය.
2. වස්සිකිලි කසිකිලි අවශ්‍යතාවෙන් කළ සේල්නයෙන් පිටත් වූ පසු ඉස්තිග්‍රන්ත හෙවත් පහක්ෂමඩී ඉල්ලයි.
3. නඩි (සල්ලලේලනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ ඉගන්වීමේ තිබූ අලංකාරය. එනුමණන් තහනම් කරන ලද දෙයක් කළ කළේහි, ඒ සමගම අනුමත දෙයක් වෙත මග පෙන්වයි.

(3078)

(104) - عَنْ أَبِي قَتَادَةَ رضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لَا يُمْسِكَنَ أَحَدُكُمْ ذَكْرُهُ بِيمِينِهِ وَهُوَ يَبُولُ، وَلَا يَتَمَسَّخُ مِنَ الْخَلَاءِ بِيمِينِهِ، وَلَا يَنَفَّسُ فِي الْأَنَاءِ». [صحيح] - [متفق عليه]

(104) – අල්ලේන්ගේ දූතයක්න් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණක්න් ප්‍රකණ කළ බව අඩු කතඳා අල්-අන්ස්ට් (රැලියල්ලේනු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. “කෙනෙකු මූත්‍රාකරමින් සිටිය දී දකුණුන්නින් තම ලිංගය නොඡේලිය යුතු ය. වසිකිල් ගිය පසු තම දකුණුන්නින් නොසේදිය යුතු ය. (පනය කරන) හජනය තුළ භුස්ම නොහැරිය යුතු ය.” [පූර්ව සබක සහිත හදීසයකි] - [බූහත් භා මුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණණ්ඩානම් විනයන් පිළිබඳ පහදිලි කර සිටියහ. ඒ අනුව මිනිසේකු මූත්‍රාකරමින් සිටින අවස්ථාවේ තම දකුණුන්නින් ලිංගය ඇල්ලීම හාංදිරපස හෝ පසුපස තබා ඇති අපිරසිදු දේ දකුණුන්නින් ඉවත් කිරීම එතුමණණ්ඩහනම් කළහ. සඛ්‍යාන්ම දකුණුනා ගරු කටයුතු සඳහා නිර්මණය කරනු ලැබුවකි. එමෙන්ම පනය කරන හජනයට භුස්ම හඳුම ද එතුමණණ්ඩහනම් කළහ.

හදීසයේ හරය:

1. ආචත විධි (විනයන්) සහ පිරිසිදුකම සම්බන්ධයෙන් ඉස්ලමයේ ප්‍රමුඛත්වය පහදිලි කිරීම.
2. අපිරසිදු දැසින් වළුකී සිටීම, එය ඉවත් කිරීමට සිදු වූ විට, වමනින් එය සිදු කළ යුතු ය.
3. දකුණුනට හිමි මහිමය හැඳිය වමනට වඩාතුම් බව පහදිලි කිරීම.

4. ඉස්ලමීය ආගමික නීතිවල පවතින පූර්ණත්වය හාජිහි ඉගන්වීමෙහි පවතින ප්‍රංශ්ඡඩය.

(3079)

(105) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ مَنَامِهِ فَلْيَسْتَنِرْ ثَلَاثَ مَرَّاتٍ، فَإِنَّ الشَّيْطَانَ يَبِيتُ عَلَى خَيَاشِيمِهِ». [صحيح] - [متفق عليه]

(105) – නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඩු භුරේයිරා(රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී: “මබ අනරින් කිසිවකු හෝමහුගේ නින්දෙන් අවදි විවිත, ඔහු නසිය තුන් වරක් පිරිසිදු කර ගනින්වා හේතුව සඛ්‍යාච්‍යාන්ම ජෙයිනන් ඔහුගේ නස්පූඩුවෙහි රත්තිය ගත කරනු ඇතු.” [පූර්ව සඩක සහිත හදීසායකි] - [බූහන් භාමුස්ලීම් හි වත්තාවේ ඇතු]

විවරණය:

කිසිවකු හේත්තින්දෙන් අවදි වූ විටෙක, තම නසිය තුන් වරක් පිරිසිදු කර ගන්නාමෙන් නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් දිර ගන්වාඇතු. 'ඉස්ත්නින්සත්' යනු, නසිය තුළට ජලය දමාජය සිරාභාර කිරීමය. ඊට හේතුව සඛ්‍යාච්‍යාන්ම ජෙයිනන් නස්පූඩුවෙහි රත්තිය ගත කරන බව්නි. එය සමස්ත නසිය වේ.

හදීසයේ භාරය:

1. නින්දෙන් අවදි වන සම කෙනෙකු හටම නසියේ ජෙයිනන් රඳී සිටිමේ බලපෑම හේතුවෙන් එය ඉන් බ්‍රහ්ම කරනු වස් නසිය පිරිසිදු කිරීම ආගමනුගත කරන ලදී. ඔහු වූලැ ගන්නට යන විට එසේ නසිය පිරිසිදු කිරීමේ නියෝග්‍ය වඩත් තහවුරු කරුණක් වේ.

2. න්‍යාය තුළට ජලය යව්‍යිරීසිදු කිරීම න්‍යාය පිරීසිදු කිරීමේ පරිපූර්ණ කුමයයි. හේතුව න්‍යාය පිරීසිදු කිරීම යනු න්‍යායේ ඇතුළත පිරීසිදු කිරීම වන බැවිනි. න්‍යාය සිරීම යනු එහි තුළ ඇති කිලිට ජලය සමග බහුරු කිරීමය.
3. රත්නී නින්ද එයට සීමකර ඇත්තේ 'රත්නීය ගත කිරීම' යන පදය අනුවය. එහෙයින් සඛල්චින්ම රත්නීය ගත කිරීම යනු එය රත්නීයේ නින්දේදී මිස සිදුවන්නක් නොත්වී. මන්ද එය දිගු භූප්‍රේල්ලේ ලෙස නිද්‍යාන්මේ කරුයක් ලෙස සලකෙන බැවිනි.
4. සෙයිනක් මිනිස්සාමග සම විට සිටින බව මෙම භද්‍යිසාය තුළ පෙන්වන්න ඇත. නමුත් ඒ පිළිබඳ මිනිසානෙහුත් නියෝග ඇති අත්තුවයි.

(8377)

(106) - عَنْ أَنَّسٍ رضيَ اللَّهُ عنْهُ قَالَ: كَانَ الرَّئِيْسُ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَغْسِلُ، أَوْ كَانَ يَعْتَسِلُ، بِالصَّاعِ إِلَى حَمْسَةِ أَمْدَادٍ، وَيَتَوَضَّأُ بِالْمُدْ. [صحیح علیہ] - [متفق علیہ]

(106) – අනස් (රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. ඩෙනෙම මෙයේ ප්‍රච්ඡීය: “නඩි (සල්ලේල්ලෙහු අලයිනි වසල්ලේලුම්) තුමණන් ‘ස්‍යා’ එකක (මුද්ද භතරක) සිට ‘මුද්ද’ පහක් දක්වා ස්නානය කරන ආයකු ලෙසන් එක් ‘මුද්ද’ ප්‍රමණයකින් වුව දෙව්‍යනය කරන ආයකු ලෙසන් සිටියහ.” [පූර්ව සංකීර්ණ භද්‍යිසායකි] - [ඩුහන් භූම්ප්ලිම් හි වත්තාවි ඇත්තායි]

විවරණය:

අනිවත්‍යය ස්නානය හේතුවෙන් නඩි (සල්ලේල්ලෙහු අලයිනි වසල්ලේලුම්) තුමණන් ස්‍යා එකක (එනම් මුද්ද භතරක) සිට මුද්ද පහක් දක්වාප්‍රමණයෙන් ස්නානය කරන්නෙකු වූ අතර මුද්ද එකක ප්‍රමණයෙන් වුව කරන්නෙකු වූහ. ස්‍යා එකක් යනු මුද්ද

හතරකි. මුද්දු යනු සම්බාධ (ගේරික) මඟීමක් සහිත මිනිසකුගේ දෙත් පිරෙන්නට ඇති ප්‍රමණයකි.

හදීසයේ හරය:

1. වුල්හාස්නකය කරන ජලය කළමනාකීර්ම ආගමනුගත කරණකි. එමෙන්ම ජලය පහසුවෙන්ම ලබයන හකි වුව ද එය අපතේ නස්නී නෙකළ යුතුය.
2. වුල් දෙව්නය හස්නකය සඳහාස්වගාස ප්‍රමණයට අනුව ජලය අඩුවෙන් හඩිත කිර්ම යෙන්සය. සඛ්‍යාන්ම එය නඩී (සල්ලල්ලෙනු අලයිනි වස්ල්ලම්) තුමණන්ගේ මගපෙන්වීමය.
3. මෙහි අරමුණ වනුයේ, වුල ගැනීමේ දී හස්නකය කිර්මේ දී ජ්‍යෙෂ්ඨ අදාළ සූන්නඩ්, විනයන් ගනු සලකිලිමත් වෙමින් නස්නීයෙන් තොරව අරපිරිමස්මෙන් ජලය හඩිත කිර්ම ය. එමෙන්ම කුරාය, අධික ජලය නිඩීම, එය අඩුවීම යනදී වෙනත් කරුණු ද සලකිල්ලට ගත යුතුය.
4. ජනඛන් තන්ත්වය යනු ගුකුණු පිට කළ හෝසිංසර්ගයේ තිරන වූ අය සඳහාස්වීත කරනු ලැබේ. මෙලෙස නම් තබනු ලබ ඇත්තේ ඉන් පිරිසිදු වන තෙක්, අදාළ තහනත්තා සලකයෙන් හාසයසු නමුදුම් ඉටු කිර්මෙන් වළකී සිටිය යුතු බවිනි.
5. 'ස්ව' යනු මිණුම් ජ්‍යෙකකයකි. මින් අදහස් කරනුයේ නඩී තුමණගේ නස් මිණුම් ජ්‍යෙකකයි. එය නවුම් තිරගූ ඇට (480ක) බරය. පිටර් වලින් (පිටර් 3ක) දුත්තවිය.
6. 'මුද්දු' යනු, ආගමේ සඳහන් මිණුම් ජ්‍යෙකකයකි. එනම් සම්බාධ මිනිසෙකුගේ දෙත් ප්‍රරච්චත් දෙක දිගුහරින විට එහි පිරෙන ජල ප්‍රමණයයි. මුද්දු යනු විද්‍වතුන්ගේ සම්මත

මතය අනුව ස්ථානකයෙන් හතරෙන් එකකි. එහි ප්‍රමණය මිලි ලීටර 750 කි.

(8387)

(107) - عَنْ أَبِي هُرَيْرَةَ رضيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لَا يَقْبَلُ اللَّهُ صَلَاتَهُ أَحَدٌ كُمْ إِذَا أَحْدَثَ حَقًّا يَتَوَضَّأُ». [صحیح] - [متفق عليه]

(107) – නඩි (සල්ලේල්හු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු භූරේදිරා(රූපියල්ල්හු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. “මබ අතරින් කිසිවකු හෝකිලිටි තත්ත්වයට පත් විට වුලැ හෙවත් අර්ධ දෙශීනය කරනාතෙක් ඔහුගේ සලකය අල්ලන් පිළිගන්නේ නතු.” [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහත් භා මුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

පිරිසිදුකම සලකය වලංගු වීම සඳහවන කෙන්දේසි අතරින් එකක් බව නඩි (සල්ලේල්හු අලයිහි වසල්ලම්) තුමණය්ප්‍රභාදිලි කළහ. සලකය ඉවු කිරීමට අපේක්ෂාකරන්නා මළ පහ කිරීම හෝමූතාකිරීම හෝනින්දට වඩීම වත්නි වුලැ දෙශීනය අවලංගු කරවන කරුණු අතරින් යමක් හට ගත්තේ නම්, වුලැ ගතීම ඔහුට අනිවත්යය වන්නේය.

හදීසයේ නරය:

- කිලිට තත්ත්වයට පත්වූ අයකුගේ සලකය, මහකිලිට තත්ත්වයක් නම් ස්නකය කිරීම තුළින් හසුල කිලිටි තත්ත්වයක් නම් වුලැ කිරීම තුළින් පිරිසිදු වන තෙක් පිළිගනු නෙරුම්බී.

2. වුලැයනු ජලයෙන් මූබය සේද්ධුභාර කෙත එයින්ම නසිය අභාසන්තරයට යව්‍යිවතට ගෙන ඉසීම, පසුව තුන් වරක් තම මූහුණ සේදීම, පසුව තුන් වරක් තම දෙඳන් වළුම්ට දක්වාසේද්ධාඩීම, පසුව ඔහුගේ මූල හිසම එක් වරක් පිසුද්ධීම, පසුව දෙපෘලු කර සමග තුන් වරක් සේදීමය.

(3534)

(108) - عَنْ جَابِرٍ رضي الله عنه قال: أَخْبَرَنِي عُمَرُ بْنُ الْخَطَّابِ: أَنَّ رَجُلًا تَوَضَّأَ فَتَرَكَ مَوْضِعَ ظُفُرٍ عَلَى قَدَمِهِ فَأَبْصَرَهُ اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: «اْرْجِعْ فَأَخْسِنْ وُضُوئِكَ» فَرَجَعَ، ثُمَّ صَلَّى [صحیح بشواهدہ] - [رواہ مسلم]

(108) - උමර් ඉඩනු අල්-කන්තඩී (රළියල්ලෙහු අන්හු) තුමා තමන්ට දැනුම් දුන් බව ජඩීර් (රළියල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී: "සඛල්‍යින්ම මිනිසේකු (වුලැ) බෙං්ඩාය කළේය. නමුන් ඔහුගේ ප්‍රායෝගික තරම් ඉඩක් අන් භංගී නිලිණ. නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් එය දුටුහ. එවිට එතුමා "මල නඩි භංගීගෙස් ඔබේ වුලැ බෙං්ඩාය අලංකරව සිදු කරනු." යයි ප්‍රායෝගිහා. එසේ ඔහු නඩි සිදු කෙත පසුව සිලකය ඉටු කළේය." [එය අනු සක්ෂි තුළින් පූර්ව සඩක සහිතය] - [ඉමති මුස්ලිම් එය වත්තාකර ඇත]

විවරණය:

වුලැ බෙං්ඩාය කර අවසන් කළද, තම ප්‍රායෝගික තරම් ඉඩක් ජලය නොතැඹී අන් භංගී නිලිණු මිනිසේකු නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන්දුටුහ. එවිට එතුමා එම අඩුප්‍රායි සහිත ස්ථානය පෙන්වාදී: "මල නඩි භංගීගෙස් ඔබේ වුලැ බෙං්ඩාය අලංකරව සිදු කරනු. එය පූර්ණවත් කරනු. සමූ අවයවයකටම ජලයෙන් විය යුතු නියමය ඉටු කරනු" යයි

පළුසුහ. පසුව එම පුද්ගලයාන් නැංතර ගෙස් තම වූලී බේත්තය පූර්ණවත් කෙත පසුව සලකය ඉටු කළේය.

හදිසයේ නරය:

1. යහපත විධනය කිරීමටත්, නෙශ්චුවත් හානෙහිලකිලිමත් අයට මග පෙන්වීමටත් විශේෂයෙන් පිළිකුල් සහගත දැ ඔහුගේ නමුදුම දුෂ්චිත වන්නට පෙළගැඹුන විටෙක ඒ සඳහාමග පෙන්වීමටත් යුහුසුල් විය යුතුය.
2. වූලී බේත්තයට අදාළ ගේරිර අවයව ජලයෙන් ආවරණය වීම අනිවත්තය වේ. කිසියම් අවයවයක් අත්හාඩියේ නම් එය සුළු ප්‍රමණයක් වූව ද ඒ සමග වූලී බේත්තය වලංගු වන්නේ නත්. දිගු කරුයක ප්‍රමණයක් වූ විටෙක එය නැංතර ඉටු කළ යුතුය.
3. වූලී බේත්තය නිසි ලෙස ඉටු කිරීම ආගම්චුගත කරන ලද්දකි. එය ජේරිආ පිළිවෙත නියම කළ අයුරින් පූර්ණවත් කිරීමෙන් හඡාවරණය කිරීමෙන් විය යුතුය.
4. දෙපස වූලී බේත්තයේ අවයව අතරින් වූවකි. ඒ දෙක මත පිරිමදීම ප්‍රමණවත් වන්නේ නත්. එය සේදිය යුතු වේ.
5. වූලී බේත්තයේ අවයව අතර අබණ්ඩත්තිය රකිය යුතුය. එය සම අවයවයක්ම රෝට පෙර පවතින අවයවය වියදීමට පෙර සේද්දාරින පරිදිය.
6. නෙශ්චුවත්කම හඡමතක වීම අනිවත්තය දහනී කරන්නේ නත්. සඛලීන්ම ඒ දෙක නතී කරන්නේ පහයයි. තම නෙශ්චුවත් කම නිස්චූලී බේත්තය සම්පූර්ණ නෙකළ මෙම පුද්ගලයාන්හි, නඩු (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණන් ඔහුගෙන් අනිවත්තය ක්‍රියතියක් නතී කළේ නත්. එය

වුලැ දෙශීනයයි. එය නඩත ඉවු කරන මෙන් එතුමණක් ඔහුට නියෙන් කළහ.

(8386)

(109) – عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: رَجَعْنَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ مَكَّةَ إِلَى الْمَدِينَةِ حَتَّى إِذَا كُنَّا بِمَاءِ بِالطَّرِيقِ تَعَجَّلَ قَوْمٌ عِنْدَ الْعَصْرِ، فَتَوَضَّوْرَا وَهُمْ عِجَالٌ، فَأَنْتَهَيْنَا إِلَيْهِمْ وَأَعْقَابُهُمْ تَلُوحُ لَمْ يَمْسَسْهَا الْمَاءُ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «وَيْلٌ لِلْأَعْقَابِ مِنَ النَّارِ أَسْبَغُوا الْوُضُوءَ». [صحیح] - [متفق عليه]

(109) – අබ්දුල්ලේහින් ඉඩිනු අම්ර (රූපියල්ලේහින් අන්හුම්) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: අපි අල්ලේහින්ගේ දූනයක්න් (සල්ලේලේහින් අලධිහි වසල්ලම්) සමග මක්කන්වී සිට මදිනාවේ බලා නඩත ප්‍රමිණෙමින් සිටියෙමු. මත්ගයේ ජලය ඇති ස්ථානයක් අසුලට ප්‍රමිණි විට අසර් සලකය සඳහාපිරිස ඉක්මන් වූහ. කඩිමිචියේම ඔවුන් වුලැ දෙශීනය කළහ. අපි ද අවසන් කෙට ඔවුන් වෙන සේන්දු වූයෙමු. ජලය නෙකාඩුරුනු ඔවුන්ගේ විලැංු දිස් වත්තාට විය. එවිට අල්ලේහින්ගේ දූනයක්න් (සල්ලේලේහින් අලධිහි වසල්ලම්) තුමණක් "එම විලැංු හිමියන්ට අපාගින්නේ විනය අත්වේවා ඔබ වුලැ දෙශීනය පුර්ණවත් කරනු මතාව" යයි ප්‍රචිජුහ. [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහන් හාමුස්ලිම් හි වත්තාවේ ඇතා]

විවරණය:

නඩ (සල්ලේලේහින් අලධිහි වසල්ලම්) තුමණක්මක්කන්වී සිට මදිනාවේ දක්වාතම සහඩවිරුන් සමග ගමන් ගන්හ. ඔවුන් එන මත්ගයේ ජලය භමු වූහ. ඇත්ම් සහඩවිරු අසර් සලකය සඳහා කඩිමිචියේ වුළ ගන්තාට ආරම්භ කළහ. ඔවුන්ගේ ප්‍රභ්වල ජලය නෙකාඩුරු විය ලි ගිය තත් ද දකින්තාට විය. එවිට නඩ (සල්ලේලේහින් අලධිහි වසල්ලම්) තුමණක්වුලැ ගන්නා අවස්ථාවේ

පසුපස පහු සේදීමේදී අඩුපත්‍රි ඇති කළවුනට අපා ගින්නේ විනාය භාදුබුවම අත්වේචායයි පවසාවුලු දෙශීනය සම්පූර්ණ කිරීමේදී පූර්ණවත්ව ඉටු කරන මෙන් ඔවුනට නියෙන් කළහ.

හදීසයේ නරය:

1. වුලු ගන්නයට සේදීය දෙපායෝගීය යුතුය. මස්හු කිරීම ප්‍රමණවත් වී නම් විලැං සේදීම අත්හරින්න අපාගින්න පිළිබඳ අවවහු නෙකරන්නට තිබුණි.
2. සේදීමට අවශ්‍ය අවයට මුළුමණින්ම ආවරණය කෙතු සේදීය යුතුය. පිරිසිදු කිරීමට අනිවත්යය වූ සුළු කෙටසක් හෝ වමනතුවත් හැනෙසුලකිලිමන් කමින් අත්හර දමන්නත් සලකය වලෝගු වන්නේ නතු.
3. නෙහැතුවත් උද්ධියට ඉගන්වීමේ හමුග පෙන්වීමේ වදුගන්කම.
4. අනිවත්යය වගකීම් හසුන්නවින් ප්‍රභාර හඳුම සම්බන්ධයෙන් තමන් දකින දැර්ට ගලපෙන ක්‍රමවේදයකින් ලෙක්ය ප්‍රතික්ෂේප කරයි.
5. මූහම්මද් ඉස්හක් අද්-දහ්ලවී තුමාමෙසේ පවසයි: කුම තුනක් මත පූර්ණවය පිහිටිය යුතුය. ගර්ල් හෙවත් අනිවත්යය දැනුම ස්ථානය එක් වරක් ආවරණය කරන අයුරින්ද සේදීය යුතුය. සුන්නාහෙවත් (නබ් තුමණන්ගේ) අමතර දැනුන් වරක් සේදීමය. මූස්තහබ් හෙවත් සතුවුද්යක දැනුම් තුන්වරක් සේදීමන් සමග වඩා පූර් වරක් සේදීමය.

(66392)

(110) - عن عمرو بن عامرٍ عن أنس بن مالك قال: كان النبي صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَتوَضَّأُ عِنْدَ كُلِّ صَلَاةٍ، قُلْتُ: كَيْفَ كُنْتُمْ تَضْنَعُونَ؟ قَالَ: يُجْزِئُ أَحَدَنَا الْوُضُوءُ مَا لَمْ يُحْدِثْ. [صحيح] - [رواه البخاري]

(110) – අම්රි ඉඩිනු ආම්රි තුමා අනස් ඉඩිනු මේක් තුමාවිසින් ලබාමෙසේ වත්තකරන ලදී. සම් සලකයකදීම නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණණ්ටුවූ දෙශීනය කර ඇත්තහි. ඔබලා ක්‍රියාකරමින් සිටියේ කෙසේ ද යයි මම අසුවෙමි. ඔහු: අප අතරන් යමෙකු කිලිටි තන්ත්වයට පත් නොවන තක් කල් වූවූ දෙශීනය වලංගු කර ගත්තේය" යයි ප්‍රචියා. [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමැම් බුහත් එය වත්තකර ඇත]

විවරණය:

නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ වූවූ දෙශීනය නොවිදුන ද එනුමණණ්සම් අනිවත්යය සලකයක් සඳහාම වූවූ දෙශීනය කළහ. එය කුසල් භාමහිමය ලබනු පිණිසය.

එක් වූවූ දෙශීන වරයකින් එය නොවිදෙන කල්තක් අනිවත්යය සලන් කිහිපයක්ම ඉවු කිරීමේ අනුමතිය.

හදීසයේ නරය:

1. නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් කළ වඩිම ක්‍රියාවරයන් වනුයේ සම් සලකයක් සඳහාම වූවූ ගනීමය. එය පරිපූර්ණත්වය අපේක්ෂකරමිනි.
2. සම් සලකයක් සඳහාම වූවූ ගනීම සතුවුද්‍යකය.
3. එක් වූවූ දෙශීනයකින් සලන් ගණනවික් ඉවු කිරීමේ අනුමතිය.

(111) - عَنْ أَبْنَ عَبَّاسٍ رضيَ اللَّهُ عَنْهُمَا قَالَ: تَوَضَّأَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَرَّةً مَرَّةً.

[صحیح] - [رواه البخاری]

(111) – ඉඩිනු අබඩෝ (රූපයල්ලහු අන්තුම) විසින් වත්තාකරන ලදී. "නබ් (සල්ලල්ලහු අලයිනි වසල්ලම්) තුමණක්සෑම වතයක්ම වුලැ ගත්හ." [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමත් බුහත් එය වත්තාකර ඇතුනු]

විවරණය:

නබ් (සල්ලල්ලහු අලයිනි වසල්ලම්) තුමණන් ඇතැම් අවස්ථාවල වුලැ දෙශීනය කළ විට, වුලැහි සම අවයවයක්ම වරක් බහින් සේත්තාහරියි. එතුමණන් මූහුණ සේත්තිය -කට හා නසිය සේදීම ද ඒසමග වෙයි- දත් හාදෙපස වරක් බහින් සේත්තියි. මෙය වුලැහි අනිවත්යය ප්‍රමණයයි.

හදීසයේ හරය:

1. වුලැහි අවයව වරක් බහින් සේදීම අනිවත්යය වේ. ඊට අමතරව කිරීම සතුවුදෘක වේ.
2. ඇතැම් අවස්ථාවල වරක් බහින් වුලැ දෙශීනය කිරීම ආගමනුගත කරනු ලැබුවකි.
3. හිස මස්හේ කිරීම හෙවත් තෙත් අතින් හිස පිරිමදීම ද එක් වරක් පමණක් ආගමනුගත කරනු ලැබුවකි.

(65081)

(112) - عَنْ عَبْدِ اللَّهِ بْنِ رَيْدٍ رضي الله عنه: أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ تَوَضَّأَ مَرَّتَيْنِ مَرَّتَيْنِ. [صحيح] - [رواه البخاري]

(112) - අඩුල්ලන් ඉඩිනු සෙයිද් (රළියල්ලනු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. සඛ්‍යානීන්ම නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් දෙවාරයක් බහින් වුලැ ගත්හ. [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමත් බුහත් එය වත්තකර ඇතා]

විවරණය:

නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් ඇතැම් අවස්ථාවල වුලැ දෙවාරය කළ විට, වුලැහි සම් අවයවයක්ම වර දෙකක් බහින් සේද්දාහරියි. එතුමණන් මූහුණ සේද්දියි -කට භා නසිය සේදීම ද ඒ සමග වෙයි- දක් භාදෙපාද වර දෙකක් බහින් සේද්දියි.

හදීසයේ භරය:

1. වුලැහි අවයව වරක් බහින් සේදීම අනිවත්යය වේ. ඊට අමතරව කිරීම සතුවුදෙකු වේ.
2. ඇතැම් අවස්ථාවල දෙවාරයක් බහින් වුලැ දෙවාරය කිරීම ආගමනුගත කරනු ලබ ඇතා.
3. හිස මස්හේ කිරීම හෙවත් තෙත් අනින් හිස පිරිමදීම ද එක් වරක් පමණක් ආගමනුගත කරනු ලැබුවකි.

(65082)

(113) - عَنْ حُمَرَانَ مَوْلَى عُثْمَانَ بْنَ عَفَّانَ رضي الله عنه: أَنَّ رَأَى عُثْمَانَ بْنَ عَفَّانَ دَعَا بِوَضُوءٍ، فَأَفْرَغَ عَلَى يَدِيهِ مِنْ إِنَاءٍ، فَعَسَلَهُمَا ثَلَاثَ مَرَّاتٍ، ثُمَّ أَدْخَلَ يَمِينَهُ فِي الْوَضُوءِ، ثُمَّ تَمَضْمَضَ وَاسْتَنْشَقَ وَاسْتَئْرَ، ثُمَّ غَسَلَ وَجْهَهُ ثَلَاثَ، وَيَدِيهِ إِلَى الْمِرْقَبَيْنِ ثَلَاثَ، ثُمَّ مَسَحَ بِرَأْسِهِ، ثُمَّ غَسَلَ كُلَّ رِجْلٍ ثَلَاثَ، ثُمَّ قَالَ: رَأَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَتَوَضَّأُ حَوْضُوئِي هَذَا، وَقَالَ: «مَنْ تَوَضَّأَ نَحْوَهُ وَضُوئِي هَذَا ثُمَّ صَلَّى رَكْعَتَيْنِ لَا يُحِدُّ فِيهِمَا نَفْسَهُ غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ». [صحیح]

[متفق عليه]

(113) – උස්මන් ඉඩිනු අල්ගන් තුමණගේ සේවකයකු වූ නුම්රන් (රැලියල්ලෙහු අන්හු) තුම්සිසින් මෙසේ වත්තකරන ලදී. උස්මන් (රැලියල්ලෙහු අන්හු) තුමා(මගෙන්) ජලය ඉල්ලාසිටියේය. පසුව එතුමාංම බලුනින් තම දෙඟන්ලට ජලය වක් කර තුන් වරක් සේද්දාගෙන; පසුව ජල බලුනට දකුණන දමුවේය. පසුව කට කලන්වානසියට ජලය යටාහෙදින් පිරිසිදු කළේය. පසුව තම මූහුණ තුන් වරක් සේදුවේය. පසුව තම දෙඟන් වළුම්ට දක්වා තුන් වරක් සේදුවේය. පසුව සම්පූර්ණ වළුලු කර දක්වනුන් වරක් සේදුවේය. පසුව හෙතෙම ‘මෙම කළ වූලී දෙව්නය මෙන් අල්ලන්ගේ දිනයන්න් (සල්ලල්ලෙහු අලෙහි වසල්ලම්) වූලී කළ සඳු මම දකා ඇත්තෙම්’ යුතු ප්‍රතිසිය. තවදුරටත් එතුමා කවරෙකු මාමේ වූලී දෙව්නය කළ පරිදි වූලී දෙව්නය කර, පසුව රකඟාන් වර දෙකක් සිලකය ඉටු කර, ඒ දෙක තුළ තම මනසට කිසිවක් ඇති නොකරන්නේ ද ඔහු පෙර කළ ඔහුගේ ප්‍රතිච්චාවලට අල්ලන් ඔහුට සමඟ දෙනු ඇත යුතු ප්‍රතිසිටියේය. [පූර්ව සංඝ සහිත හදිසයකි] - [බූහත් භාෂුස්ලිම් හි වත්තන් ඇතා]

විවරණය:

ඉතාප්‍රඛාදිලිව වටහාගනු පිණිස උස්මන් (රැලියල්ලෙහු අන්හු) තුමාවිසින් නඩී (සල්ලල්ලෙහු අලෙහි වසල්ලම්) තුමණන් වූල

ගත් අයුරුපුණයනීකව ඉගත්විය. හජනයක ජලය ගෙන්වාගෙන තම අත් දෙකට තුන් වරක් ජලය වක් කළේය. ඉන්පසු ඔහුගේ දකුණුන ජල බඳුනට දමා ඉන් ජලය ගෙන තම කට තුළ දමාසේද්‍රා එළියට විසි කළේය. ඒ සමගම තම නයිය තුළට ද ජලය ගලා යන්නට සළස්වාසේද්‍රාගෙන පසුව එය එළියට බහුරු කර පිරිසිදු කර ගත්තේය. පසුව තම මූහුණ තුන් වරක් සේද්‍රාගත්තේය. පසුව තම අත් දෙක වළුම්ට දෙක දක්වා තුන්වරක් සේද්‍රා ගත්තේය. පසුව තෙත් අනිර් තම හිස මත එක් වරක් පිරිමදින්නට ගත්තේය. පසුව තම පසු දෙක වළුලු කර දෙක ඇතුළුව තුන් වරක් සේද්‍රාහැරේයේය.

එම සහඩිවරයානම වුවැළු බේත්තය අවසන් කර ගත් කළේහි, සඛ්‍යින්ම නඩි (සල්ලේනු අලයිහි වසල්ලම්) තුමණන් මේ අයුරින් වුව ගත් සඳී තමන් දක් තිබෙන බවත් කවරෝ එතුමණග් වුව බෝවනයට සමන ව වුව ගෙන පසුව රකඟාත් දෙකක් තම සිතා පරමධිපති අධියස අවංක හා භක්තිමත්ව ඉදිරිපත් කරමින් ඉටු කළේ ද ඔවුනට ගුහර්වී දන්ව්‍යානී බවත් පවසාසිටියේය. සඛ්‍යින්ම මෙම වුව බේත්තය සහ අවංකව හා පරිපූර්ණව ඉටු කරනු ලබන මෙම සලකය තමන් කළ පෙර ප්‍රවී සඳහාසමඩ හිමිවන ප්‍රතිකර්ම දෙකක් වගයෙන් අල්ලන් ඔහුට තිළිණ කරනු ඇත.

හදීසයේ භරය:

1. නින්දෙන් අවදි වූ තත්ත්වයක පසු නෙවුම ද වුවැළුබේත්තය ආරම්භ කිරීමේ දී හජනයට දක් ද්‍රීමට පෙර සේද්‍රාහැම සනුවුදෙකය. තමුන් රත්තියේ නින්දෙන් අවදි වූ අයකු තම්, දක් සේද්‍රාහැම ඔහුට අනිවත්සය වේ.

2. අවබෝධීය හාසුමුරු දැනුම වෙත යොමු කරන ආකෘතයේ කෙටි මත්ග ගිෂ්‍යාචුදිරියේ ගුරුවරයාපයෙන් කළ යුතුය. ප්‍රතියන්ක ක්‍රමය හරහා ගන්වීම ද එක් මත්ගයකි.
3. නමුදුම් ඉවු කරන්නාලෙකික කටයුතුවල තමන් නිරත කරවීමේ සිතුවිලි දුරු කර ගත යුතුය. සලකයේ සම්පූර්ණත්වය සහ පරිපූර්ණත්වය පවතින්නේ එහි දී තුළම සිතා යොමු කිරීම හමුවේය. එසේ නොමැති නම්, සිතුවිලි වලින් ආරක්ෂාව නෙහෙකිය. එබඳින් ඔහු තමත එරෙහිව සටන් කළ යුතු අතර එයින් ඉවතාට නොයුතුය.
4. වුවැඩ්ඩිනයෙහි තම දකුණුතට ප්‍රමුඛත්වය ලබාදීමේ වදුගත්කම.
5. කට සේදීම, ත්‍යාග පිරිසේදු කර සීරීම යන්දීය අතර අනුපිළිවෙල පවත්වනුගත යම් ආගම්‍යාගත කරන ලද්දකි.
6. මූහුණු, අත් දෙක හාස්‍ය දෙක තුන්වරක් බහුන් සේදීම සතුවූ දෙක වන අතර එක් වරක් සේදීම අනිව්‍යය වේ.
7. හදීසයේ සඳහන් ක්‍රමයට අනුව වුවැඩ්ඩිනය හරකත් දෙක එකට පෙළගසුනේ නම්, පෙර කළ ප්‍රසාදන් සඳහා අල්ලන්ගේ සමඟ එළුම් හිමිවනු ඇත.
8. වුවැඩ්ඩිනයේ දී සම් අවයවයකටම සීමඩ් ඇත. මූහුණෙන් සීමඩ් වනුයේ: සුපූරුදු පරිදි ඉදිරි හිස කෙසේ ව්‍යුත්වන ස්ථානයේ සිට යටි රුවුල හානිකට දක්ව්‍යාහාලටත්, එක් කනේ සිට අනෙක් කන දක්ව්‍යාහාලටත් ය. අනේ සීමඩ් වනුයේ: ඇගිලි තුබු සිට වළුම්ට දක්ව්‍යා. එනම් බහුව හානා අතර පවතින සන්ධියයි. හිසේහි සීමඩ් වනුයේ සුපූරුදු පරිදි හිසකෙසේ ව්‍යුත්වන ස්ථානයේ සිට පසුගෙලට ඉහළ දක්ව්‍යාහාලට අනුගත වන ප්‍රදේශයයි. කන්දෙක ජලයෙන්

පිරමදීම ද හිසේන් වූ කෙතසකි. පහුයේ සීමව වනුයේ, පහුය හා කණ්ඩාය අතර පවතින සන්ධියන් (වලලු කර) සමග වූ කෙතසයි.

(3313)

(114) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِذَا تَوَضَّأَ أَحَدُكُمْ فَلْيَجْعُلْ فِي أَنْفُهُ ثُمَّ لِيَتْثُرْ، وَمَنْ اسْتَجْمَرَ فَلْيُوْتِرْ، وَإِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ فَلْيَغْسِلْ يَدَهُ قَبْلَ أَنْ يُدْخِلَهَا فِي وَضْوئِهِ، فَإِنَّ أَحَدَكُمْ لَا يَدْرِي أَيْنَ بَاتَّ يَدُهُ». ولفظ مسلم: «إِذَا اسْتَيْقَظَ أَحَدُكُمْ مِنْ نَوْمِهِ فَلَا يَغْمِسْ يَدَهُ فِي الْإِنَاءِ حَتَّى يَغْسِلَهَا ثَلَاثًا، فَإِنَّ لَا يَدْرِي أَيْنَ بَاتَّ يَدُهُ». [صحيح] - [متفق عليه]

(114) - සඛල්ලින්ම අල්ලන්ගේ දුනයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෙයිරා(රැලියල්ලහු අන්හු) තුමා විසින් වත්තාකරන ලදී: “මල අතරින් කිසිවකු වුලෑගන්නාවිට ඔහුගේ නාසිය තුළට ජලය ගෙන ගෙස් පසු ව නාසිය සීරාපිරිසිදු කළ යුතුය. මල අතරින් කිසිවකු (තම ගෝරික අවශ්‍යතාවූව කිරීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා) ගල් භාවිත කරන්නේ ද ඔහු ඔන්නේ සංඝියවික් භාවිතාකළ යුතුය. මල අතරින් කිසිවකු තින්දෙන් අවදි වූ විට තම දෙඟන් ජල භාජනයට ද්‍රීමට පෙර සේෂ්ඨාගන යුතුයි. හේතුව සඛල්ලින්ම රත්නියේ තම දත් පිහිටියේ කෙනහාකදියි මල කිසිවෙකු නොදුන්නා බැඳීනි.” මූස්ලිම් හි සඳහන් තවත් ප්‍රකණයක: “මල කිසිවෙකු හොත්තින්දෙන් අවදි වූ විට, ඔහු තම අත තුන්වරක් සේෂ්ඨාහරින තොක් භාජනය තුළට තො ගිල්විය යුතුය. සඛල්ලින්ම ඔහුගේ අත රත්නියේ තිබුණේ කෙනහාක දියි නොදුන්නකුඩීනි.” [පූර්ව සඛක සහිත භාංශයකි] - [බූහත් භූස්ලිම් හි වත්තවී ඇතා]

විවරණය:

නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමන්නැපිරිසිදු කිරීමේ ඇතැම් නීති පහදිලි කළහ. ඒවාඅතරින්: පළමුවන්න: කවරෙකු වුලෑ බෙං්ඩා කමළේ ද භුස්ම සමග තම නාසිය තුළට ජලය ගලන්නට සළස්වාපසුව භුස්ම සමගම එය බහාර කළ යුතුය.

දෙවන්න (මල මූත්‍රකල පසු) : ඉන් බහුරු වන අප්‍රවිත්ත දැයිරිසිදු කිරීමටත් ජලයෙන් තෙත්ව ගල් ඩේජ් වන් වෙනත් දෙයකින් එය ඉවත් කිරීමටත් සිතන්නේ නම්, එය ඔත්තේ සංඛ්‍යාවකින් පිරිසිදු කළ යුතුය. එහි අවමය විය යුත්තේ වරු තුනකි. එහි උපරිම වනුයේ බහුරු වන දැඟුවත් කර එම ස්ථානය පිරිසිදු කිරීමය. තුන්වන්න: කවරෝකු රත්නී නින්දෙන් අවදි වූයේද, ඔහු වුලු බෙත්තාය සඳහාතම අත් එහි දමන්නට පෙර භාෂනයට පිටතින් තුන් වරක් සේද්දන යුතුය. සඛ්‍යාත්ම තම අත් රත්නීයේ කෙනෙනක තිබුණේ දැඩි ඔහු නොදැන්නාබැඩිනි. එවිට අප්‍රවිත්ත දැගන බියක් ඇති වේ. ජෙයිතන් මිනිස්ත හනිදෘක හෝජලය පිරිසිදු කරන දුන් එයට එකතු කළ හක්.

හදීසයේ භරය:

1. වුලු බෙත්තායෙහි න්‍යාය පිරිසිදු කිරීම අනිවත්තය වේ.
එනම්: භුස්ම හරහාන්‍යය තුළට ජලය ගලයන්නට සලස්වීමය. න්‍යාය සිරීමද අනිවත්තය වේ. එනම්: භුස්ම හරහාන්‍යයෙන් ජලය පිට කිරීමය.
2. ගල් ඩේජ් වන් ද්‍රව්‍යකින් පිරිසිදු කිරීමේ දී ඔත්තේ සංඛ්‍යාවක් පිළිපදීම සතුවූ දෘගය.
3. රත්නී නින්දෙන් අවදි වූ පසු දත්ත තුන්වරක් සේද්දාභීම ආගමනුගත කරන ලද්දකි.

(3033)

(115) - عن ابن عباس رضي الله عنهم قال: مر النبي صلى الله عليه وسلم بقبرين، فقال: «إِنَّهُمَا لَيُعَذَّبَانِ، وَمَا يُعَذَّبَانِ فِي كَبِيرٍ، أَمَا أَحَدُهُمَا فَكَانَ لَا يَسْتَرُّ مِنَ الْبَوْلِ، وَأَمَا الْآخَرُ فَكَانَ يَمْشِي بِالثَّمِيمَةِ» ثم أخذ جريدة رطبة، فشقها نصفين، فعرز في كل قبر واحداً، قالوا: يا رسول الله، لم فعلت هذا؟ قال: «الله يحقف عنهما ما لم يبيسا». [صحيح] - [متفق عليه]

(115) – අඩුල්ලන් ඉඩනු අඩුබස් (රැලියල්ලනු අන්හුම්) විසින් ප්‍රකණ කරන ලදී. නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් මිනිවලවල් දෙකක් අසලින් ගමන් ගත්හ. එවිට එතුමණණ් සඛලින්ම මෙවුන් දෙදෙනාවේදනකරනු ලබනි. මෙවුන් දෙදෙනාවේදනකරනු ලබනි. මෙවුන් දෙදෙනාවේදනකරනු ලබනුයේ මහාප්‍රයක් නිස්තරන් නොත්වී. මෙවුන් දෙදෙනාවේදනකරන් එක් අයකු මූනාකිරීමෙන් පසු පිරිසිදු නොකළ අයෙකි. අනෙක් තහන්තාකේෂ්ලති කියමින් සඳ්‍රිසරු අයෙකි යැයි ප්‍රච්ඡාහ. පසුව අමු අන්තක් ගෙන එය දෙකට පළාමිනිවල දෙක මත සිටෙවේවේය. ඔවුහු: "අල්ලන්ගේ දිනයනුනි, ඔබ මෙසේ සිදු කළේ ඇයි දෑ"යි විමසුවෙන්. එතුමණණ්"මේ දෙක වියලී නොන තක්කල් මෙවුන් දෙදෙනාත සහනයක් විය හකු." යැයි ප්‍රච්ඡාහ. [පුරුෂ සංඝ සහිත හදීසයෙකි] - [බුහන් හාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් මිනිවලවල් දෙකක් අසලින් ගමන් ගත්හ. එවිට එතුමණණ්මෙසේ ප්‍රච්ඡාහ: සඛලින්ම මෙම මිනිවලවල් දෙක තුළ සිටින දෙදෙනාවේදනකරනු ලබනුයේ ඔබ සිතන පරදි මහාප්‍රයක් නිස්තරන් නොත්වී. නමුන් එය අල්ලන් ඉදිරියේ මහන් ප්‍රයායක් වේ. මෙවුන් දෙදෙනාවේදනකරන් එක් අයකු ගත්තික අවශ්‍යතාන්මාකළ පසු තම ගරුරයේ හානම වස්තුයේ මූනා තඹරීම ගත සැලකිලිමත් නොවු තහන්තකි. අනෙක් තහන්තාමිනිසුන් අතර කේෂ්ලති කියමින් සඳ්‍රිසරන තහන්තය.

එනම් ජනයාඅතර ගෙඹු ඇති කිරීම, වර්දි අදහස් පතුරුවේම්, භාහිංසා පීඩා ඇති කිරීමේ අරමුණින් වෙනත් අයකු පිළිබඳ තෙරතුරු තවත් කෙනෙකු සමග කතා කිරීම වන් දැකැලු පුද්ගලයෙයි.

හදිසයේ භරය:

1. කේළම් කීම හූම්තකිරීමෙන් පසු පිරිසිදු නෙවීම යන කරුණු දෙක මහයෘහයන් අතරින් වන්නේය. එමෙන්ම කබාර් හි වේදනව් හේතු වන්නේය.
2. කබාර්හි වේදනව් වන් ඇතුම් ගුප්ත ද්‍රූල්ලන් නිරඛිරණය කිරීම නබා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන්ගේ දිනහවියේ සලකුණු හෙළි කිරීමකි.
3. දෙකට පැහැ අනු දෙක මිනීවල මත තබාමේ ක්‍රියාලිය නබා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන්ට පමණක් සුවිශේෂී වූ කරුණකි. හේතුව මිනී වලේ පුද්ගලයින් දෙදෙනාත්‍ය තත්ත්වය අල්ලන් එතුමණන්ට පෙන්වා දුන්නේය. එතුමණන්ට වෙනත් කිසිවකු සමන තොකළ යුතුය. මිනීවලවල්වල තහත්තනන්ගේ තත්ත්වයන් පිළිබඳ කිසිවකු තොඳන්.

(3010)

(116) - عَنْ أَنَّ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا دَخَلَ الْخَلَاءَ قَالَ: «اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْخُبُثِ وَالْخَبَائِثِ». [صحيح] - [متفق عليه]

(116) - අනස් ඉඩිනු මලික් (රූපියල්ලෙනු අන්හු) තුමාවිසින් වත්තා කරන ලදී. නබ් ප්‍රජාව (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණාන් වස්සිකිලියට පිවිසුනු විට, ‘අල්ලෙනුම්ම ඉන්නී අඛණ්ඩ බික මිනල් කුබුසි වල්කබඳුසි’ - අහෝ! අල්ලන්! පුරුෂ හා ස්ත්‍රී ජෙයිනානුන්ගෙන් ආරක්ෂණ මම ඔබෙන් පතමි.- යනුවෙන් පුත්තාකරන්නෙකු වූහ. [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඩුහත් හා මුස්ලිම් හි වත්තාවී ඇති]

විවරණය:

සඛ්‍යාන්ම නබ් (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණාන්තම ගත්තික අවශ්‍යතාවෙනු කරන ස්ථානයට පිවිසුනු විට, එහි මළ පහ කිරීමට හෝ මූත්‍රා කිරීමට සිතුව ද එතුමණණ් අල්ලන්ගෙන් ආරක්ෂණ පතුහ. ස්ත්‍රී හා පුරුෂ ජෙයිනානුන්ගෙන් ආරක්ෂණ ඔහුගෙන් පතාකුහු වෙන නැඹුරු වූහ. අල්- (හු)කුබුසු නම් පදය නපුර ලෙසන් (හු)කබඳුස් යන පදය අපවිතු දැනෙසන් විස්තර කේරී ඇත.

හදීසයේ හරය:

1. වස්සිකිලියට පිවිසීමට සිතන අවස්ථාවේ මෙම පුත්තාව උසුරීම සතුව දෙකය.
2. සියලුම මිනිසුන් සම තන්ත්වයකදීම ඔවුන්ට ඇතිවන හනියෙන් හකාපුරෙන් ආරක්ෂණ පතාකුවුන්ගේ පරම්පරාවෙන් වෙන කණ්ණලට් කරනු ඇත.

(117) - عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا: أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا خَرَجَ مِنَ الْعَائِطِ قَالَ: «عُفْرَانَكَ». [صحيح] - [رواه أبو داود والترمذى وابن ماجه وأحمد]

(117) - දෙප්වත්වය විශ්වස කරන, මූහේන්වරුන්ගේ මණ්ඩයක් වූ ආමුෂා(රුජියල්ලෙහු අන්හා) තුමිය විසින් මෙසේ වත්තාකරන ලදී. සඛලින්ම නබා (සල්ලේලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් මළපහ කිරීමෙන් පසු බහුරු වූ විටෙක, එනුමණක්ෂා'ගුණ්රනක' (ඔබෙන් සමඟ අයදු සිටිමි) යයි පවසන්නෙකු වූහ. [පූර්ව සංකීර්ණ හදීසයකි] - []

විවරණය:

නබා (සල්ලේලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් මළ පහ කිරීමෙන් තම අවශ්‍යතාව ඉවු කිරීමෙන් පසු බහුරුව ගිය විට 'ගුණ්රනක' යයි පවසාදෙවියනි! මම ඔබෙන් සමඟ අයදිම්' යයි පවසන්නෙකු වූහ.

හදීසයේ නරය:

1. තම ස්වහාවික අවශ්‍යතාවුව කර, එම ස්ථානයෙන් (වැසිකිලියෙන්) පිටත් වූ පසු ගුණ්රනක යනුවෙන් ප්‍රකණ කිරීම සනුවුද්‍යකය.
2. නබා (සල්ලේලේලෙහු අලයිහි වසල්ලම්) තුමණක්සීයලුම අවස්ථාවන්හි තම පරමධිපතිගෙන් සමඟ අයදු සිටියහ.
3. තම අවශ්‍යතාවුව කර වැසිකිලියෙන් පිට වූ පසු එසේ ප්‍රස්ථාපන ඉල්ලේසිටිමට හේතු වූ කතණසුම්බන්ධයෙන් පවස්ථාපන දී, එය අල්ලන් පිරිනමු ආගිර්වදය සඳහා තුනිවන්න වීමේ දී දක්වූ අඩුප්‍රඩු හේතුවෙනි. තමන්ට වේදනාදෙමින් තිබූ ද්‍රෘහසුවෙන්ම බහුරු වීමට සලස්වීම ද

ඒම ආයිර්වද අතරින් එකකි. වස්සිකිලි අවශ්‍යතාවෙහි කරන වේලෙන් ඔබට මෙනෙහි කිරීමෙන් මූල්‍යනතකට යොමුව සිටි බේතින් මම ඔබෙන් සමඟ අයදු සිටිමි.

(10046)

(118) - عن عائشة رضي الله عنها قالت: قال رسول الله صلى الله عليه وسلم: «السواك مظهرة للفم، مرضاة للرب». [صحيح] - [رواه النسائي وأحمد]

(118) - අල්ලන්ගේ දූනයක්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ආඉජා(රැලියල්ලෙහු අන්හා) තුමිය විසින් මෙසේ වත්තා කරන ලදී. "දත් මදීම කට පිරිසිදු කරන්නකි. පරම්පරානිගේ තැප්තිය ගෙන දෙන්නකි." [පූර්ව සඩක සහිත හදීසයකි] - []

විවරණය:

අරක් නම් ගසේ දැඩියෙන් හෝ එවත් වෙනත් යමකින් දත් පිරිසිදු කරන ලෙස නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක් අපට දකුම් දුන්හ. එය කට තුළ ඇති අපවිතු දැහා පිළිකුල් සහගත ගන්ධය පිරිසිදු කරනු ඇත. සඛ්‍යිත්වා එය ගත්තාගතා අල්ලන් තැප්තිමත් වීමට හේතුවක් ද වන්නේය. සඛ්‍යිත්වා එහි අල්ලන්ට අවනත වීමක් භාඡහුගේ නියෝගීය ප්‍රිය කිරීමක් ඇත. එමෙන්ම උත්තරීතර අල්ලන් ප්‍රිය කරන පරිදි පිරිසිදු කම ද එහි පවතී.

හදීසයේ භරය:

1. දත් පිරිසිදු කිරීමේ මහිමය. එය අධිකව සිදු කර ගත්තා ලෙස නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක් තම සමූහයා නන්දු කරවායි.

2. දත් මදිමේ දී වඩක් යෙන්යය වනුයේ අරක් නම් ගහේ දැහැලියක් හවිත කිරීමය. එමෙන්ම දත් බුරුසුවක් හා ආලේපයක් හවිත කිරීමද එම ස්ථානයට අදාළ වේ.

(3588)

(119) - عَنْ حُدَيْفَةَ رضي اللَّهُ عنْهُ قَالَ: كَانَ الرَّئِيْسُ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا قَامَ مِنَ اللَّيْلِ يَشْوُصُ فَاهُ بِالسَّوَاقِ. [صحیح] - [متفق عليه]

(119) - පුදේයිග් (රූපියල්ලෙහු අන්හු) තුම්බිසින් වත්තකරන ලදී. නබ් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් රතුයේ අවදි වූ විට තම මූඛය මිස්වක් දැහැලියෙන් හෙළින් මද පිරිසිදු කර ගනියි. [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහන් හාමූස්ලිම් හි වත්තවී ඇතා]

ව්‍යවරණය:

නබ් සල්ලල්ලෙහු අලයිහි වසල්ලම් තුමණන් අධික ලෙස තම මූඛය පිරිසිදු කර ගන්නායෙකු වූ අතර ඒ ගහා ජනයට ද නියෙන් කර ඇත. අනතු අවස්ථාවන්හි එය වඩක් වදුගත් වන්නේය. ඒ අතරන් රතුයේ නින්දෙන් අවදි වූ අවස්ථාවේ මූඛය පිරිසිදු කර ගනීම ද එවත් අවස්ථාවකි. එහි දී සල්ලල්ලෙහු අලයිහි වසල්ලම් තුමණන් මිස්වක් දැහැලියෙන් හෙළින් මද තම මූඛය පිරිසිදු කර ගන්හා.

හදීසයේ භරය:

1. රතු නින්දෙන් පසු කට පිරිසිදු කිරීම වඩක් වදුගත් ආගමික කටයුත්තකි. ඊට හේතුව සඛ්‍යාච්‍යාන්ම නින්ද මූඛයේ ගන්ධයක් ඇති කරනු ඇත. මිස්වක් (දැහැලිය හෝ රුහුරුසුව) එය පිරිසිදු කිරීමේ උපකරණයයි.

2. ඉහත ක්ද අදහස අනුව කෙටි දුර්ගන්ධය ඇතිවන සම අවස්ථාවකම දත් මද පිරිසිදු කර ගනීම වඩත් වදුගන් ආගමික කරුණකි.
3. පිරිසිදුවකම පෙළුවේ ආගමනුකූල කරුණකි. ඇත්තෙනත්ම එය නබා (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන්ගේ සිරිතක් වූ අතරම උදුර ආවර විධියකි.
4. මුඛය පිරිසිදු කිරීම යන ප්‍රකාශය තුළ දත්, විදුරැමස් හඳුව මදීම ද ඇතුළත් වේ.
5. සිවක් යනු 'අරක්' හෙස්වන් වෙනත් ගසකින් කපුණන්නා ලද ද්‍රාවියකි. එය මුඛය හඳුත් පිරිසිදු කිරීමට යොළුගනියි. එය මුඛය පිරිසිදු කරන අතරම දුර්ගන්ධය ඉවත් කරයි.

(3063)

(120) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لَوْلَا أَنْ أَشْقَى عَلَى الْمُؤْمِنِينَ -أَوْ: عَلَى أُمَّتِي- لَأَمْرَتُهُمْ بِالسُّوَاكِ عِنْدَ كُلِّ صَلَاةٍ». [صحیح علیہ]

(120) - නබා (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු භුරේයිරා(රූපියලේලේහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. “මණග් සම්බයත වඩත් දුෂ්කර කත්යයක් තෙවින්නේ නම්, සම සලකායට පෙර සිවක් හඩිතා කරන (කට පිරිසිදු කරන) මෙන් මම ඔවුනට තියෙන් කර සිටිමි.” [පූර්ව සඩක සහිත භද්‍යයකි] - [බූහන් හාමුස්ලම් හි වත්තනාවි ඇතා]

විවරණය:

තම ප්‍රජා අතර දෙශ්වත්වය විශ්වාස කරන මුළුවරුන් හට දුෂ්කර කත්යයක් වනු ඇතුළු තමන් බිය තෙවී නම්, සම සලක් වත්යකම සිවක් මගින් දත් මද කට පිරිසිදු කරන මෙන්

ඔරුවනට නියෙන් කර සිටින බවට නඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක්දීන්වසිටියහ.

භාෂයේ නාරය:

1. නඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් තුළ තම ප්‍රජ්‍යා කොරේහි නිඩු කරුණෙම්, ඔරුවනට දුෂ්කරතාඇතිවනු ඇතැයි එතුමණන් තුළ නිඩු බිය.
2. නඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් යම් නියෙන්යක් නිකුත් කළේ නම් එය ක්‍රියක්මක කිරීම අනිවත්‍ය වේ. එහෙන් එය අනිවත්‍ය නෙව්න බවට යම් සංකායක් නිඩුණේ නම් මිස.
3. දත් මද පිරිසිදු කිරීම සනුවූ දෙක වන අනර, සමූ සලකායක් සඳහාම එසේසිදු කිරීම උතුම් කටයුත්තකි.
4. ඉඩුනු දකීක් අල් ර්ද් තුමාමෙමස් පවසයි: සලකාය සඳහා නග්‍රීට සිටින අවස්ථාවේ දත් පිරිසිදු කිරීම සනුවූ දෙක වීමේ ප්‍රජ්‍යා නම්, එය අල්ලන් වෙන සම්ප වන අවස්ථාක් වන බවිනි. එබැවින් නමුදුමට කරන ගෙව්වයක් ලෙස පූර්ණ පිරිසිදු භංගකින් යුතුව පෙනී සිටිය යුතු වේ.
5. උපව්‍යය රකිනකු පවාදහටල් කරුයෙන් පසු වුව ද ලුහර් හා අසර් සලකාය වන් සලක් සඳහාද් මද පිරිසිදු කිරීම සනුවූ දෙක බව මෙම හාඳීසයේ ඇතුළන් පෙසු අදහසින් පෙන්වා දෙයි.

(3364)

(121) - عن أبي هريرة قال: قال رسول الله صلى الله عليه وسلم: «حَقٌّ عَلَىٰ كُلِّ مُسْلِمٍ أَنْ يَعْتَسِلَ فِي كُلِّ سَبْعَةِ أَيَّامٍ يَوْمًا، يَعْسِلُ فِيهِ رَأْسَهُ وَجَسَدَهُ». [صحيح عليه] - [متفق عليه]

(121) – අල්ලේන්ගේ දුනයණන් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාන කළ බව අඩු භුරෙරයිරා(රූපියල්ලේනු අන්හු) තුමා විසින් වත්තා කරන ලදී. "සම් මූස්ලිම්වරයකු කෙරෙහිම ප්‍රචරෙන වගකීම වනුයේ සම් දින භතක් තුළම එක් දිනයක ස්නකය කිරීමය. එහි දී ඔහුගේ හිස භාංහුගෙර් ගරීරය ඔහු සෙස්ංහරියි." [පුරුෂ සඛක සහිත හදීසයකි] - [බූහන් භාමූස්ලිම් හි වත්තාවී ඇති]

විවරණය:

සතියේ සම් දින භතකින්ම එක් දිනක් ස්නකය කිරීම ව්‍යුහිවි බුද්ධිමත් සම් මූස්ලිම්වරයකු කෙරෙහිම ඉතාවදාගත් වගකීමක් බව අල්ලේන්ගේ දුනයණන් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් දන්වා සිටියහ. එදින පිරිසිදුවීමේ අපේක්ෂණවත් ඔහුගේ හිස ඇතුළුව ගරීරයම ඔහු සෙස්ංහරියි. ඇතැම් වත් තබා සඳහන් කරුණු අනුව එම දින අතරන් වඩත් උතුම් වනුයේ ජ්‍යුම්ජා දිනයේ ස්නකය කිරීමය. උදහරණ වගයෙන් බුහශ්පතින්දා දින ස්නකය කර තිබුණ ද, ජ්‍යුම්ජා සලකයට පෙර ස්නකය කිරීම වඩක් වදාගත් සතුවුදෙක කරුණක් වන්නේය. ස්නකය කිරීම අනිවත් යය බව පෙන්වා දෙන ආගුණා(රූපියල්ලේනු අන්හා) තුමියගේ ප්‍රකානය මෙසේය. "ඡනයාතම වකීන්වල නිරන වෙති. ජ්‍යුම්ජා සලකය සඳහායන විට ඔවුන්ගේ එම තත්ත්වයෙන්ම යනි. එබැඩින් ඔවුනට මෙසේ ප්‍රච්චන ලදී. "මැබලස්නකය කරන්නෙහු නම්" (මූලෙය: බූහන්) එතුමාසනු තවත් වත්තබික: "මැවුනට දුර් ගන්ධය ඇත." එනම් දහසිය ගඳ භාවෙනත් ගන්ධ. ඒ සමගම තුම්බාස්නකය කර

గන්නෙහු නම්! යයි පවසන ලදී. ඔවුන් හර වෙත් අය සම්බන්ධයෙන් ගත් කළ එය ද වඩක් වදුගත් කරුණක් වේ.

හදීසයේ හරය:

1. පිරිසිදුකම හැසිවිතුරකම පිළිබඳ ඉස්ලමය දක්වන සළකිලිමත්කම හාඛදුගත්කම
2. ජ්‍රමුආ දිනයේ සලකය සඳහාස්ථනය කිරීම වඩක් වදුගත් සතුවුදාක කරුණක් වන්නේය.
3. ගේරය ගත් සඳහන් කිරීමත් සමගම හිස සඳහන් කිරීමෙන් මුළු ගේරයම ආරච්ඡය කර ඇත. එසේ ඒ ගත් සඳහන් කර ඇත්තේ එය වඩක් වදුගත් බැඩිනි.
4. ජනයාපනයූත්ත්වාට පත්වන අයුරින් යම් දුර්ගත්ධයක් තමන් තුළින් හමන විට, එවත් සම් කෙනෙකුම ස්ථනය කර ගනීම අනිවත්යය වේ.
5. ජ්‍රමුආ දිනය මහිමයෙන් පිරුණු බැඩින්, එදින ස්ථනය කිරීම වඩක් උචින වේ.

(65084)

(122) - عن أبي هريرة رضي الله عنه: سمعت النبي صلى الله عليه وسلم يقول: «الفطرة خمسٌ: الحitanُ والاستحدادُ وقصُ الشَّارِبِ وتقليمُ الأظفارِ وَنَتْفُ الْآبَاطِ». [صحيح] - [متفق عليه]

(122) – අල්ලන්ගේ දුනයන්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙම් යයි පවසාභූ නුරෝදිරු(රැලියල්ලහු අන්හු) තුම්විසින් මෙසේ වත්තා කරන ලදී: “ගින්රායන කරුණු පහකි: ලිංග වර්ම ජේදනය, ලිංගන්තින රෙත් ක්‍රිම, උඩු රැවුල ක්‍රිම, නියපෙනු ක්‍රිම, කිහිපි රෙත් ඉවත් කිරීම.” [පුරුව සඩක සහිත හදිස්යකි] - [බූහත් හාමුස්ලම් හි වත්තාවේ ඇතා]

විවරණය:

ඉස්ලම් දහමින් වූ හා දුනවරුන්ගේ පිළිවෙත් අතරින් වූ කරුණු පහක් සම්බන්ධයෙන් නැඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන්ප්‍රභාදිලි කළහ:

ඒවකීන් පළමුවන්න: වර්මජේදනයයි. එනම් පුරුෂ ලිංගයේ මුණ්ඩයට ඉහළින් වසී ඇති අමතර හම් කෙඩස කපාහඳ්ම හා කන්තාඩිගේ යෙත් මත්ගයට ඉහළින් වසී ඇති හම් කෙඩස ඉවත් කිරීමය.

දෙවන්න: ලිංගන්තින රෙත් බම්. එනම්, ලිංගය අවට වැඩී ඇති රෙත් බම්ය.

ඒවකීන් තුන්වන්න: උඩු රැවුල ක්‍රිම, එනම්: පිරිමියකුගේ උඩු තෙරුට ඉහළින් වැඩී ඇති රැවුල, තෙරු පෙනෙන සේ කපා හඳ්මය.

සිවිවන්න: නියපෙනු ක්‍රිම.

පස්වන්න: කිහිපි රෙත් ඉවත් කිරීම.

හඳිසයේ නරය:

1. අල්ලන් ඒවාගනු ප්‍රිය කරන, ඒවාගනු තහ්තියට පත් වන අතර, ඒවාසම්බන්ධයෙන් නියෙන් කර ඇති. ධර්ම දූතවරුන්ට හිමි වූ පිළිවෙන් පූර්ණත්වය, පිරිසිදු කම හා අලංකරණ ලබාදෙයි.
2. මෙම කරුණු පූරුද්දක් ලෙස පිළිපෑදීම ආගමනුගත කරන ලද්දකි. ඒගනු නොසැලකිමිමත් නොවිය යුතුය.
3. මෙම කරුණුවල ආධ්‍යත්මික භාශේකික ප්‍රයෝග්‍යන ඇත. ඒ අතරින්: තම රුව අලංකරණ කර ගනීම, ගර්රය පිරිසිදුව තබා ගනීම, පිරිසිදුකම පිළිබඳ සලකිලිමත් වීම, දේවන්වය ප්‍රතික්ෂේප කරන්නන්ට වෙනස්ව කටයුතු කිරීම සහ අල්ලන්ගේ නියෙන්ය පිළිපෑදීම වේ.
4. මෙම කරුණු පහ හැඳරන්නට යටි රුවුල වැඩීම, දත් පිරිසිදු කිරීම වන්න පෙර සිට ප්‍රචාර එක වෙනත් කරුණු ද හඳිස්වල සඳහන් වී ඇත.

(3144)

(123) - عَنْ عَلَيْهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: كُنْتُ رَجُلًا مَذَاءً وَكُنْتُ أَسْتَحْيِي أَنْ أَسْأَلَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لِمَكَانٍ ابْنَتِهِ فَأَمْرَتُ الْمِقْدَادَ بْنَ الْأَسْوَدَ فَقَالَ: يُغَسِّلُ ذَكْرَهُ وَيَتَوَضَّأُ. وَلِلْبُخَارِيِّ: قَالَ: تَوَضَّأْ وَاغْسِلْ ذَكْرَكَ». [صحيح] - [متفق عليه]

(123) - අලී (රූපියල්ලෙහු අන්හු) තුම්විසින් වත්තකරන ලදී: “මම ග්‍රැහිය අධික ලෙස හට ගෙනන පුද්ගලයකු වූයෙමි. අල්ලෙහ්ගේ දියණිය සිටින ස්ථානය ගනු ඇසන්නට මම ලේඛ්පාවූයෙමි. එනිසා මම අල් මික්ද්ද් ඉඩිනු අල් ඇස්වලද්ට (එළු ගනු වීමසන මෙන්) නියෙන් කෙළුමි. එවිට හෙතෙම එතුමණින්ගෙන් වීමසු වීට එතුමණක් (එවත්තෙනකු) ‘ඡැහුගේ ලිංගේන්ද්‍රිය සෙස්දා වුව බෙඩ්නය කර ගනු ඇත්තේ පව්චිය.’ බූහත් හි සඳහන් වත්තවික: ‘වුඩා බෙඩ්නය කර ගන්න. එමෙන්ම ඔබ ඡැබේ ලිංගේන්ද්‍රිය ද පිරිසිදු කර ගන්න’ යනුවෙන් වත්තාවී ඇත. [පූර්ව සභක සහිත භාෂ්පිශයකි] - [බූහත් භාෂ්පිශම් හි වත්තාවී ඇත]

විවරණය:

තමන් අධික ලෙස ග්‍රැහිය පිටවන අයකු වූ බව අලී (රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් දන්වාසිටියේය. -එනම් කම්කළ හටගන්නා අවස්ථාවික හෝ සංසර්ගයේ නියුතීමට පෙර ලිංගේන්ද්‍රියෙන් පිටවන ඇඟිලෙන සුළු සුදු පහත් සිහින් දියරයයි.- එය පිටවීමන් සමග තමන් කටයුතු කළ යුත්තේ කෙසේදැයි එතුමා නොඳු සිටියේය. නමුත් එළු ගනු නබි (ස්ල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණින්ගෙන් වීමසීමට එතුමා ලේඛ්ප විය. හේතුව එතුමානබි (ස්ල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණින්ගේ දියණියක වූ ගතිමණග් ස්වං්ඩුරුපියා වූ බැඩිනි. එබඳින් එළු ගනු නබි (ස්ල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණින්ගෙන් වීමසන මෙන් එතුමා මික්ද්ද් ඉඩිනු අල්-

අස්වද්ගෙන් ඉල්ලා සිටියේය. එවිට ඔහුගේ ලිංගේන්ද්‍රිය සේද්දා පසුව වුණු බේත්තාය කරන මෙන් නබී (සල්ලල්හූ අලයිහි වසල්ලම්) ඔහුට පිළිතුරු දුන්හ.

හදීසයේ නරය:

1. අලී ඉඩිනු අඩී තඹිඩී (රැඳියල්ලහූ අන්හු) තුමන්ග් මහිමය. කිසියම් මත්ගයකින් හෝට්ටිවපුරුෂේන අස්සිටිමෙන් එනුමත ලැංඡඩ් වළුක්වූයේ නත්.
2. නීතිය ගනු වීමස්සිටිමට නියෝජිතයෙකු පත් කිරීමේ අවසරය.
3. යහපත උගේසම්නිසකු තමන් ලැංඡඩ් වන දෙයක් තමන් වෙනුවෙන් වීමස්සිටිමේ අවරසය.
4. මදී හෙවත් ග්‍රුඩය අපවිතුය. ගැරිරගේ හෝත්ස්තුගේ හෝ තමුරුණු විට එය සේද්දාභ්‍රීම අනිවත්තය වේ.
5. ග්‍රුඩය පිටවීම වුණු අවලංගු කරවන කරුණකි.
6. තවත් හදීසයක සඳහන් කර ඇති පරිදි ලිංගේන්ද්‍රිය සහ ව්‍යුණ කෙසේ සේද්දීම අනිවත්තය වේ.

(3348)

(124) - عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رضيَ اللَّهُ عنْهَا قَالَتْ: كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا اغْتَسَلَ مِنَ الْجَنَابَةِ، غَسَلَ يَدَيْهِ، وَتَوَضَّأَ وَضُوءًا لِلصَّلَاةِ، ثُمَّ اغْتَسَلَ، ثُمَّ يُخَلِّلُ بِيَدِهِ شَعَرَهُ، حَتَّى إِذَا ظَنَّ أَنَّهُ قَدْ أَرْوَى بَشَرَتَهُ، أَفَاضَ عَلَيْهِ الْمَاءُ ثَلَاثَ مَرَّاتٍ، ثُمَّ غَسَلَ سَائِرَ جَسَدِهِ، وَقَالَتْ: كُنْتُ اغْتَسِلُ أَنَا وَرَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ إِنَاءِ وَاحِدٍ، نَعْرِفُ مِنْهُ جَيْعًا. [صحيح] - [رواوه البخاري]

(124) - මූසින්වරුන්ගේ මතභා වන ආමුජා(රැලියල්ලෙහු අන්හා) තුමිය විසින් වත්තා කරන ලදී. “අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණ්ක් ජන්ත්වයෙන් (මිදිම සඳහා) ස්නාකය කරන විට, එතුමණ්ගේ අන් දෙක සේද්දා පසුව සලකය සඳහා වුල් ගන්නක් මෙන් වුල් ගෙන පසුව එතුමණ්ස්නාකය කළහ. පසුව එතුමණ්නාම සමට සේන්දු වුණු බවට සිතන තරමට අන් දෙකින් තම රෙත් අතර හෙඳින් ඇතුල්ලුහ. එසේ තුන් වරක් ජලය ගලුයන්නට සලස්වුහ. පසුව තම සෙසු ගාරීර කෙකස් ද සේද්දා ගන්හ. මම අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) සමග එකම හඳුනායකින් ස්නාකය කර ඇත්තේමි. අපි සම කෙනෙකුම ඉන් ජලය ඇද ගන්තේමු.” [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමම් බුහත් එය වත්තකර ඇතුන්]

විවරණය:

නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණ්ක් ජන්ත්වයෙන් මිදිමට ස්නාකය කිරීමට සිතු විට තම අන් දෙක පළමුව සේද්දාහරු ඉන් ආරම්භ කළහ. පසුව සලකයට වුල් ගන්නමෙන් වුල් ගන්හ. පසුව තම ගාරීරයට ජලය ගලුයන්නට සලස්වුහ. පසුව තම අන් දෙකින් තම හිසකෙස් ඇතුල්ලුහ. කෙසේ මූලට ජලය සේන්දු වූ බවට සිතන තරමටම එසේ කළහ. ගාරීරයට ජලය වක් කළේය. තම හිසට තුන්වරක් ජලය වක්

කෙත පසුව එනුමණක්ගේ සේසු ගරීර කෙටස් සේද්‍යාහඹියන. ආගුණා (රූපියල්ලනු අන්හ) තුමිය මෙසේ පවසා සිටියය: මම අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) සමග එකම හැඳනයක ස්නනය කළේමි. එහි දී අපි එකිනෙකා ඇද අහුරුගන්තෙමු.

හදීසයේ භරය:

1. ස්නනය වර්ග දෙකකි. ප්‍රමණවන් ස්නනය යනු, පිරිසිදු වන බවට චේතනකරමින්, පසුව කට හාන්සිය සේද්‍යාහඹි තම ගරීරයට ආවරණය වන පරිදි ජලය වක්කර ගනීමය. පරිපූරණ ස්නනය යනු, මෙම හදීසයේ නලි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් ස්නනය කර පෙන්වයැනි පරිදි ස්නනය කිරීමය.
2. ජනබන් යන යෙදුම හඩිනකරනුයේ ගුකුණු පිටවුණු හෝ ගුකුණු පිට නොවුව ද සංසර්ගයේ නියුත්තු අය හටය.
3. අමු සම්යන් එකිනෙකනම රහස්‍ය පෙදෙස් දක බලා ගනීමේ අවසරය හාස්කම හැඳනයකින් දෙදෙනම ඇද ස්නනය කිරීමේ අවසරය.

(3316)

(125) - عَنْ عَمَّارِ بْنِ يَاسِيرٍ رضيَ اللَّهُ عَنْهُ قَالَ: بَعَثَنِي رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي حَاجَةٍ، فَأَجْبَنْتُ فَلَمْ أَجِدِ الْمَاءَ، فَتَمَرَّغْتُ فِي الصَّعِيدِ كَمَا تَمَرَّغُ الدَّابَّةُ ثُمَّ أَتَيْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَذَكَرْتُ ذَلِكَ لَهُ فَقَالَ: إِنَّمَا كَانَ يَكْفِيَكَ أَنْ تَقُولَ بِيَدِيْكَ هَكَدَا» ثُمَّ ضَرَبَ بِيَدِيهِ الْأَرْضَ ضَرْبَةً وَاحِدَةً، ثُمَّ مَسَحَ الشَّمَالَ عَلَى الْيَمِينِ، وَظَاهِرَ كَفَيْهِ وَوَجْهُهُ.

[صحيح] - [متافق عليه]

(125) - අම්මත් ඉඩනු යේසිර් (රැලියල්ලෙහු අන්හුම්) තුමාවිසින් වත්තාකරන ලදී. “යම් අවශ්‍යතාවික් සඳහා නබා (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් මා එව්වෙය. එව්ට මා ජ්‍යෙන් තත්ත්වයට පත්ව සිටියෙමි. නමුන් මට ජලය ලබුණේ නත්. පසුව මම සතුන් පෙරලෙන්නක් මෙන් පිරිසිදු දුවිලි පෙෂහි පෙරලෙනෙමි. පසුව මම නබා (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමා වෙන පම්ණ එනුමත ඒ ගත් සඳහන් කළෙමි. එව්ට එනුමාමබේ අත් දෙකින් මෙසේ සිදු කිරීම ඔබට ප්‍රමණවත් වන්නේය” යො පවසාපසුව තමන්ගේ අත් දෙක පෙළුව මත එක් වරක් ගසා පසුව වම් අතින් දකුණන ද එනුමතග් අත් දෙකෙහි මතු පිට ද එනුමතග් මූහුණ ද පිරිමද්දිනි. [පූර්ව සඩක සහිත හැඳිසයකි] - [බුහත් භා මූස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

යම් අවශ්‍යතාවික් සඳහා නබා (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් අම්මත් ඉඩනු යේසිර් (රැලියල්ලෙහු අන්හු) තුමඩ යුතුවේ. එව්ට ඔහු ජ්‍යෙන් තත්ත්වයට පත් විය. එනම් සංසර්ගය හේතුවෙන් හෝ කමුක හැණිමෙන් ගුණුණු පිටවීම හේතුවෙන් එවන් තත්ත්වයකට පත්විය. නමුන් ස්නකය කිරීම සඳහා ජලය ඔහුව නෙරුවුණෙය. ජනබන් තත්ත්වයෙන් පිරිසිදු වීමේ තයම්මුම් නීතිය ඔහු දහ සිටියේ නත්. සඛ්‍යාවින්ම හේතෙම දහ සිටියේ සුළු කිලිට්ටෙන් පිරිසිදු වීමේ කුමය පමණි. පසු ව ඔහු එහි නීතිය සෙයන්නට උත්සන කළේය. සුළු කිලිට්ටෙන්

මිදීමට වුල් හි ඇතැම් අවයට පෙළුව මත ඇති පසින් පිරිමදින්නක් මෙන් ජනඛන් හේතුවෙන් මූල ගර්රයම පසින් ආවරණය කළ යුතු යයි සිතුවේය. හෙතෙම එය ජලයට සසුලුවේය. පසුව මූල ගර්රයම ආවරණය වන පරිදි පස් මත පෙරලුණෝය. පසු ව නබා (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමා වෙන පම්ණි කල්හි තමන් කළ දැනිවරදී ද නද්ද යන්න දනු ගතීම සඳහා එතුමණන්ට ඒ ගතු සඳහන් කළේය. එවිට නබා (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණ් මූත්‍රා පිටවීම වනි හේතුවකින් ඇති වන සුළු කිල්ලෙන් භා ජනඛන් වනි හේතුවකින් ඇතිවන මහ්කිල්ලෙන් පිරිසිදු වීමේ ක්‍රමය පහදිලි කළහ. එනම් තම අන් දෙක පෙළුව මත එක් වරක් ගසා පසුව වම් අතින් දකුණුන ද එතුමණග් අන් දෙකෙහි මතු පිට ද එතුමණග් මූහුණ ද පිරිමදු පෙන්වූහ.

හදීසයේ නරය:

1. තයම්මුම් කිරීමට පෙර ජලය සේවීම අනිවත්‍යය වේ.
2. ජනඛන් තත්ත්වයට පත් වූ අයකු ජලය නොඹුවේ නම්, ඔහු තයම්මුම් කර ගතීම ආගමනුගත කරන ලද්දකි.
3. මහ්කිල්ල සඳහනයම්මුම් කිරීම සුළු කිල්ල සඳහා තයම්මුම් කරන්නක් මෙනි.

(3461)

(126) - عَنْ الْمُغِيرَةِ رضي الله عنه قَالَ: كُنْتُ مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ، فَأَهْوَيْتُ لِأَنْزِعَ حُفَّيْهِ، فَقَالَ: «دَعْهُمَا، فَإِنِّي أَذْخَلْتُهُمَا طَاهِرَتِينَ» فَمَسَحَ عَلَيْهِمَا. [صحيح عليه]

(126) - අල් මුගිරු(රූපීය ලේඛන අන්ත්‍රා) තුම්බිසින් වර්තනකරන ලදී. එතුමාමෙසේ පඩුවිය: “මම නබ්‍ය (සල්ලලේඛනු අලයිහි වසල්ලම්) තුමණ්‍යන් සමග ගමනක නිරතව සිටියෙමි. එවිට එතුමණග් හමින් සඳහා ලද ප්‍රධානන් දෙක ගලවත්තට බැජ්‍යේසේමි. එවිට එතුමණණ් “එම් දෙක අන්තරින්න. සඛ්‍යාතින්ම මම එම දෙක පිරිසිදු තන්න්වයේ ප්‍රශ්න ඇත්තෙමි” යයි පවසයුව එතුම්ප්‍රේ දෙක මත පිරිමද්දනා. [පූර්ව සංඝ සහිත භාජ්‍යායකි] - [බූහත් භාවුස්ථිම් හි වර්තනවී ඇත]

විවරණය:

නබ්‍ය (සල්ලලේඛනු අලයිහි වසල්ලම්) තුමණණ් තම එක් ගමනක වුල් බෙවිනය කළහ. නබ්‍ය (සල්ලලේඛනු අලයිහි වසල්ලම්) තුමණන් දෙපාසේදීමට ගිය විට, මුගිරාඉඩිනු හූප්ලා (රූපීය ලේඛනු අන්ත්‍රා) තුමණන් එතුමණන්ගේ දෙපාසේදාගත්ම සඳහා එතුමණන් ප්‍රශ්න සිටි හමින් සඳහා ලද ප්‍රධානන් දෙක ගලවීමට තම දත්ත දිගු කළේය. එවිට නබ්‍ය (සල්ලලේඛනු අලයිහි වසල්ලම්) තුමණණ් එම දෙක අන්තරින්න. එම දෙක ගලවත්ත එපා සඛ්‍යාතින්ම මණග් දෙපාමාඟ් දෙක තුළට ඇතුළු කළේ පිරිසිදු තන්න්වයේ සිටිය දිය යයි පවසයිටියන. පසුව නබ්‍ය (සල්ලලේඛනු අලයිහි වසල්ලම්) තුමණන් තම දෙපාසේදීම වෙනුවට හමින් සඳහා ලද එතුමණන්ගේ ප්‍රධානන් දෙක මත ජලයෙන් පිරිමද්දනා.

භාජ්‍යායේ භරය:

1. සුළු කිලිටි අවස්ථාවක වුල් ගන්නවීට දී ප්‍රධානන් මත මස්ඡ් හෙවත් තෙත් අතින් පිරිමදීම ආගමනුගත කරන ලද්දකි.

මහකිලිටි අවස්ථාවක ස්නෑනය කිරීමේදී දෙපාත්ස්දීම
අනිවත්යය වේ.

2. නමින් සඳහා ලද ප්‍රධාන දෙක, මතුපිටින් තෙන් වූ අන ගෙන යමින් එක් වරක් පමණක් පිරිමදීම සිදු කළ යුතුයි. එය පත්‍රෙහි තෙවිය යුතුය.
3. නමින් සඳහා ලද ප්‍රධාන දෙක මත පිරිමදීමේදී ඇතැම් කෙන්දේසි පිළිපදිය යුතු වේ. තම පද දෙක ඇතුළත පුරුණ වුවැළඳීමකින් පසුව ඒ දෙක පළද සිටිම. මේස් කට්ටලය පිරිසිදුව තිබේ. පදෙයේ අනිවත්යයෙන් සේදිය යුතු ස්ථානය වස්සි තිබේ, ජනගත් හෝස්ථානය අනිවත්යය වූ අවස්ථාවක තෙවි, සුළු කිලිටි අවස්ථාවේදී පමණක් ඒ දෙක මත පිරිමදීම. මස්ඩු කිරීම සඳහා ප්‍රමාණය කර ඇති තියමින කුණය තුළ මස්ඩු කිරීම, එනම් පිදිංචිකරුවකුට රත්තිය හා දහවල ඇතුළත දිනක්. මගියකුට රත්තී හා දහවල් ඇතුළත දින තුනක්.
4. නමින් සඳහා ලද ප්‍රධාන දෙක මත මස්ඩු කිරීම යන ප්‍රකාශය තුළ දෙප්පාවරණය කරන මේස් හා වෙනත් දැන ඇතුළත් වේ. ඒ මත මස්ඩු කිරීමට අනුමතිය ඇත.
5. නඩි (සල්ලේලේභු අලයිහි වසල්ලම්) තුමණන්ගේ යහපත් ගනිගුණ හා තුමණන්ගේ ඉගත්වීම. එය ප්‍රධාන ගලවන්නට ගිය මූගිරඩ වළක්වැඩුගේ සින සන්සුන් වන්නටත් අදාළ තිබිය හඳුන්වැමෙන් තමන් ඒ දෙක පිරිසිදු තන්ත්වයේ පළද ඇති බවට කරුණු ප්‍රභාෂිලි කිරීම තුළින් තිරුප්‍රණය වේ.

(127) - عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رضِيَ اللَّهُ عَنْهَا أَنَّ قَاطِمَةَ بِنْتَ أَبِي حُبَيْشَ سَأَلَتِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَتْ: إِنِّي أَسْتَحَاضُ فَلَا أَطْهُرُ، أَفَأَدْعُ الصَّلَاةَ؟ فَقَالَ: «لَا، إِنَّ ذَلِكَ عِرْقٌ، وَلَكِنْ دَعِيَ الصَّلَاةَ قَدْرَ الْأَيَّامِ الَّتِي كُنْتِ تَحْيِصِينَ فِيهَا، ثُمَّ اغْتَسِلِي وَصَلِّ». [صحيح] - [متفق عليه]

(127) - සඛල්‍යින්ම ගතිමා බින්ත් අඩී පුබෙදිඡ් තුමිය නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණුන්ගෙන් මෙසේ වීමසාසිටි බව මූසින්වරුන්ගේ මකඩ වන ආඉෂා(රැලියල්ලේනු අන්හා) තුමිය විසින් වත්තාකරන ලදී. “සඛල්‍යින්ම මම ඔස්ප් තත්ත්වයට පත් වී, පිරිසිදු තත්ත්වය නෙරුබමි. එබැඩින්ම මම සලකය අතහරින්නද? යයි වීමසුවයා. එතුමා ‘නත්, සඛල්‍යින්ම එය අසහනයකි. නමුත් ඔබ ඔස්ප් තත්ත්වයට පත්වන දින ගණනය කර, සලකය අතහරින්න. පසුව ස්නෑක් කෙට සලකය ඉටු කරන්න.’” යයි ප්‍රධානය. [පූර්ව සඩක සහිත හදීසෙයකි] - [ඛුහන් හාමුස්ලීම් හි වත්තාවී ඇතා]

විවරණය:

ගතිමා බින්ත් පුබෙදිඡ් තුමිය නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණුන්ගෙන්, ‘සඛල්‍යින්ම මම ඔස්ප් තත්ත්වය නතර නෙවින කතකි. ඔස්ප් නෙවින කුණුවල පවත්තාබණ්ඩාව එම තත්ත්වය පවතී. එහෙදින් එහි නීතියන් ඔස්ප් තත්ත්වයේ නීතියට සමන ද? මම සලකය අන්හරින්න ද?’ යයි වීමසුවයා. එවිට නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණු ඇයට එය ඉස්නීහානාහෙවත් ව්‍යුහයක රුධිරයයි. එය ගර්හාසයෙන් හට ගන්නා ව්‍යුහයක රුධිරය මිස ඔස්ප් රුධිරය නෙත්වී. ව්‍යුහයක රුධිර වහනයට පෙර සුපරදු පරිදි මැසික ඔස්ප් කුණය ප්‍රමිණි විටෙක, සලකය උපව්‍යය හා ඔස්ප් කුණය තුළ ඔස්ප් තත්ත්වයේ පසුවන කත්තඩ්න්ට තහනම් කරන ලද අනෙකුත් දැන ඔබ අන්හර දැමිය යුතුය. මෙම කුණ පරිච්ඡේදය

අවසන් වූ විටෙක, ඔබ ඔසප් තන්ත්වයෙන් පිරිසිදු වන්නේහිය. එවිට ඔබ රැඩිර වහනය වන ස්ථානය සේත්‍රු කිලිවිටෙන් ඉවත් වීම සඳහාමෙන් ගැරිරය ද සම්පූර්ණයෙන් සේත්‍රුපසුව සලකය ඉවු කළ යුතුය.

හදීසයේ භරය:

1. කන්තඩිකගේ ඔසප් කරුය අවසන් වූ විට ඇය ස්තානය කළ යුතුය.
2. ව්‍යුත්තක රැඩිර වහනය වන කන්තඩි සලකය ඉවු කළ යුතුය.
3. අල්-හයිල්(ඔසප් වීම) යනු නිශ්චිත දිනවලදී වඩිහිටි කන්තඩිකගේ යෙත් මත්ගය භරහාර්හාස්‍ය මගින් මුදා භරින ස්වභාවික රැඩිරයයි.
4. අල්-ඉස්නිහාරුයනු: ගර්හෙෂයේ පතුලෙන් අකරුයේ ගලන ව්‍යුත්තක රැඩිරයයි.
5. හයිල්(ඔසප්) රැඩිරය සහ ඉස්නිහාරුරැඩිරය අතර වෙනස: ඔසප් රැඩිරය යනු කළ, සන සහ දුර්ගන්ධයක් ඇති රැඩිරය වන අතර ඉස්නිහාරුරැඩිරය යනු දුර්ගන්ධයක් නොමති රතු සිහින් රැඩිරයයි.

(3029)

(128) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا وَجَدَ أَحَدُكُمْ فِي بَطْنِهِ شَيْئًا، فَأَشْكَلَ عَلَيْهِ أَخْرَجَ مِنْهُ شَيْءًَ أَمْ لَا، فَلَا يَخْرُجُنَّ مِنَ الْمَسْجِدِ حَتَّى يَسْمَعَ صَوْتاً، أَوْ يَجِدَ رِيحًا». [رواه مسلم] - [صحیح]

(128) - අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෝධිරා (රැඩියල්ලහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. "මෙය අතරින් කිසියම් කෙනෙකු තම කුසේහි යමක් නැත ගෙන, එය පිට වූයේ ද නත්දසී ඔහුට ගලුවක් ඇති වූ විට, භබක් අසෙන තෙක් හෝගන්ධයක් දැඟනන තෙක් හෝ සුජද් කරන තතින් ඔහු ඉවත්ව නොයුතුය." [පූර්ව සංකීර්ණ භාෂ්යයකි] - [ඉමෙල් මූස්ලිම් එය වත්තකර ඇති]

විවරණය:

සලන් ඉට කරන්නෙකුගේ කුසේහි යම් ගලුකත් තත්ත්වයක් නැත ගෙන ඉන් යමක් පිට වූයේ ද නත්දසී ඔහුට ගලුවක් ඇති වූ විටෙක, වකයේ භබ අසීමෙන් හෝවකයේ ගන්ධය දත්තීමෙන් හෝමහුගේ වූලෑ දෙශීනය බිඳ දමන එවති යමක් සහනික වන තෙක් නවින වූලෑ ගතීම සඳහාසලකය අත්හර ඉන් බහාර ව නොයුතුය. හේතුව යමක ද්‍රුෂ්‍ය ස්ථාවරයක සිටින්නම සකය එය අවලංගු නොකරන බැවිනි. සඛ්‍යාච්‍යාලා ඔහු පිරිසිදු තත්ත්වයේ සිටින බව ස්ලේර ය. නමුත් ඔහු තුළ කිලිම් ඇතිවීම සකස්හිත වූවකි.

හදීසයේ භරය:

1. මෙම හදීසය ඉස්ලමයේ මූල ධර්මයකි. ආගමික නීතිරීති අතරින් වූ නීතියකි. එනම්: සඛ්‍යාච්‍යාලා ස්ථාවරය, සකය හේතුවෙන් ඉවත් නොකරන බැවිනි. මූලික හරය වනුයේ ඔහු කවර

තන්ත්වයක පසු වූයේද එයට පටහනි දෙයක් සහතික
වන නෙක් ඒ තන්ත්වයේම රඳී සිටිමය.

2. සකය, පිරිසිදුකම තුළ බලප්‍රමක් ඇති නෙකරන්නකි.
කිලිටි තන්ත්වය සහතික නොවන තක්කල් සලක් ඉවු
කරන්නකම පිරිසිදුහඩියේම රඳී සිටියි.

(65083)

(129) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِذَا شَرِبَ الْكَلْبُ فِي إِنَاءٍ أَحَدِكُمْ فَلَيَغْسِلُهُ سَبْعًا». ولمسلم: «أَوْلَاهُنَّ بِالثُّرَابِ». [صحيح] - [متفق عليه]

(129) – සංඛ්‍යාන්ම අල්ලන්ගේ දූනයක්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරේයිරා(රුහියල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී: "ඔබ අතරින් කොනෙකුගේ හඝනයේ සුනඩයාපනය කළ විට, එය සත් වත්තික් සෙස්හරිය යුතුය." [පූර්ව සංඛ්‍යාන සහිත හදිස්යකි] - [බුහරි හමුස්ලීම් හි වත්තාවේ ඇතා]

විවරණය:

සුනඩයා උගේ දිව හඝනය තුළට දැමු විටෙක එය සත් වත්තික් සෙස්හරින මෙන් නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමෙන්නියෙන් කළහ. ඒ අතරින් පළමු වත්තේ, ජලය යෙදී ගනීමට පෙර පස් එකතු කළ යුතු ය. එවිට එහි අපරිසිදු හඩියෙන් හාඡිහි හානියෙන් එය පරිපූර්ණ පිරිසිදුහඩිය ලබනු ඇත.

හදිස්යේ හරය:

1. සුනඩ කෙළ අතිගයින් අපිරිසිදුය.

2. සුනාඩය්සහ්නය තුළ ලෙව කළුට එය ප්‍රිරිසිදු භවිත පත් වෙයි. එහි ඇති ජලය ද ප්‍රිරිසිදු වෙයි.
3. පස් භවිතයෙන් හාස්‍ය සත්වරයකින් ප්‍රිරිසිදු කිරීම සිදුවිය යුත්තේ, බල්ලෙග් මළ මූත්‍රාසාගේන් බහාර වෙන සෙසු අපවිතු දැසුම්බන්ධයෙන් නොවී, විශේෂයෙන්ම උඟ එය ලෙව කළුට එය ප්‍රිරිසිදු කිරීමට ය.
4. හ්‍යනය පසින් සේදිය යුතු කුමය: හ්‍යනය තුළ ජලය යෙහි එයට පස් එකතු කර පසුව එම මිශ්‍රණයෙන් හ්‍යනය සෙස්‍ය හරිය යුතුය.
5. හදීසය පෙන්නුම් කරන්නේ මෙය සියලුම බල්ලන්ට පෙළු වූ කරුණක් බවයි. දඩ්‍යම, ගෙඩ්‍යිම් හස්ත්ව ගෙඩ්‍යිප්ල ආරක්ෂකිරීම වනි අරමුණු සඳහායෙහුගත්මට ආගම අනුමත කළ බල්ලන් සම්බන්ධයෙන් පවාමය අනුගමනය කළ යුතු වේ.
6. නඩි (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණන් පස ගත පවසායැති බවින් සබන් හෘද්ධකරක ද්‍රව්‍ය, පසෙහි සේලනයේ පිහිටන්නේ නත්.

(3143)

(130) - عن عمر بن الخطاب رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «إذا قال المُؤْذِنُ: اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ، فَقَالَ أَحَدُكُمْ: اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ، ثُمَّ قَالَ: أَشْهُدُ أَنَّ لَا إِلَهَ إِلَّا اللَّهُ، قَالَ: أَشْهُدُ أَنَّ لَا إِلَهَ إِلَّا اللَّهُ، ثُمَّ قَالَ: أَشْهُدُ أَنَّ مُحَمَّداً رَسُولُ اللَّهِ، قَالَ: أَشْهُدُ أَنَّ مُحَمَّداً رَسُولُ اللَّهِ، ثُمَّ قَالَ: حَيَّ عَلَى الصَّلَاةِ، قَالَ: لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ، ثُمَّ قَالَ: حَيَّ عَلَى الْفَلَاحِ، قَالَ: لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ، ثُمَّ قَالَ: اللَّهُ أَكْبَرُ اللَّهُ أَكْبَرُ، ثُمَّ قَالَ: لَا إِلَهَ إِلَّا اللَّهُ، قَالَ: لَا إِلَهَ إِلَّا اللَّهُ مِنْ قَبْلِهِ دَخَلَ الْجَنَّةَ». [صحيف] - [رواه مسلم]

(130) – අල්ලන්ගේ දුනයණන් (සිල්ලල්ලනු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උමර් ඉඩිනු අල්කන්තඩ් (රැලියල්ලනු අන්හු) තුමා විසින් මෙසේ වර්තනකරන ලදී: "මූජද්දින්" (සලකය සඳහා ඇරයුම් කරන්න) 'අල්ලනු අක්බර්, අල්ලනු අක්බර්' යයි ප්‍රච්ඡා විට ඔබ අතරින් කවරෙකු 'අල්ලනු අක්බර්, අල්ලනු අක්බර්' යයි ප්‍රච්ඡා නොනැත්තේ ද. පසු ව ඔහු 'අඡ්හාදු අන් ලාංඡලන ඉල්ලල්ලන්' යයි ප්‍රච්ඡා විට, මෙහු 'අඡ්හාදු අන් ලා ඉලනු ඉල්ලල්ලන්' යයි ප්‍රච්ඡා නොනැත්තේ ද, ඔහු 'අඡ්හාදු අන්න මූහම්මදර රසුල්ලන්' යයි ප්‍රච්ඡා විට, මෙහු 'අඡ්හාදු අන්න මූහම්මදර රසුල්ලන්' යයි ප්‍රච්ඡා නොනැත්තේ ද, පසුව ඔහු 'හයෝ අලස් සලන්' යයි ප්‍රච්ඡා විට, මෙහු 'ලාහවිල වලාකුවිවත ඉල්ලන් බිල්ලන්' යයි ප්‍රච්ඡා නොනැත්තේ ද පසුව ඔහු 'හයෝ අලල් ගලන්' යයි ප්‍රච්ඡා විට මෙහු 'ලාහවිල වලා කුවිවත ඉල්ලන් බිල්ලන්' යයි ප්‍රච්ඡා නොනැත්තේ ද, පසුව 'අල්ලනු අක්බර් අල්ලනු අක්බර්' යයි ප්‍රච්ඡා විට, මෙහු 'අල්ලනු අක්බර් අල්ලනු අක්බර්' යයි ප්‍රච්ඡා නොනැත්තේ ද, පසු ව ඔහු 'ලා ඉලනු ඉල්ලල්ලන්' යයි ප්‍රච්ඡා විට, මෙහු 'ලාංඡලන ඉල්ලල්ලන්' යයි ප්‍රච්ඡා සිතින් ප්‍රච්ඡා නොනැත්තේ ද ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇති. [පූර්ව සඛක සහිත භාද්‍යසියකි] - [ඉමම් මූස්ලිම් එය වර්තනකර ඇති]

විවරණය:

අදන් යනු සලකයේ වේලඩ් පමිණි ඇති බවට කෙරෙන දැනුම් දීමයි. අදන්හි ඇතුළත් වදන් පෙළ විශ්වසිය හාඛැඳුනු සංකල්පය මත ගෙනු වූ වදන් පෙළකි.

අදනයට සවන් දෙන අවස්ථාවේ පිළිපදිය යුතු ආගමික පිළිවෙත ගනු නබී (සල්ලේළෙනු අලයිහි වසල්ලම්) තුමණන් මෙම හදීසයේ සඳහන් කර ඇත. එනම් අදන් ඇරුණුම කරන මූජද්දින් පවසනවක් මෙන් ම සවන් දෙන්නා ද පඩිසීමය. මූජද්දින් "අල්ලෙනු අක්බර්" යයි පවසන විට, සවන් දෙන්නා ද අල්ලෙනු අක්බර් යයි පවසයි. මෙලෙස අනෙකුත් පද වල ද අනුගමනය කෙරේ. නමුත් මූජද්දින් "හයෝ අලස්සලන්", "හයෝ අලල් ගලන්" යයි පවසන විට, සවන් දෙන්නා "ලා හව්ල වලා කුව්චන ඉල්ලකිල්ලන්" යයි පවසයි.

මූජද්දින් සමගම අවංක ලෙස තම හදවතින්ම එයට පිළිතුරු දෙන්නස්වර්ග උයනට පිවිසෙන බව නබී (සල්ලේළෙනු අලයිහි වසල්ලම්) තුමණණ්ඩාදිලි කළහ.

අදන්හි පදවල තේරුම: "අල්ලෙනු අක්බර්" එනම්, සඛ්‍යාච්‍යාල්ලන් සුවිශ්‍යාධියන් සියලු දළ වඩාතේෂ්‍යන්විනය; අති කිර්තිමත්ය; අති ග්‍රේෂ්‍යය.

"අශ්හදු අන් ලාංඡලන ඉල්ලල්ලන්" එනම්, සඛ්‍යාච්‍යාල්ලය නමුදුමට සුදුස්සාච්‍යාල්ලන් හර වෙනත් කිසිවෙකු නත්.

"අශ්හදු අන්න මුහම්මදර රජුල්ලන්" එනම්: සඛ්‍යාච්‍යාල්ලන්ම මුහම්මද් (සල්ලේළෙනු අලයිහි වසල්ලම්) තුමණන් සර්වබලධී අල්ලන් විසින් එවු ඔහුගේ දූතයාබව මත්ග් දිවෙන් හා මත්ග් හදවතින් පිළිගෙන සක්ෂි දරමි. යන්නයි. එතුමණන්ට අවනත වීම අනිවත්සය වෙයි.

"හයෝ අලස්සලන්" එනම්: සලකය වෙත පමිණෙන්න යන්නයි. "ලා හව්ල වලා කුව්චන ඉල්ලා බිල්ලන්" යන සවන් දෙන්නත්ග් ප්‍රකාශ වනයි: සර්වබලධී අල්ලන්ගේ

ଆଣିରେଲାଙ୍କୁ ଯେତି ମିଚ କୀକରୁକାମର ଆନ୍ତି ବସନ୍ତରେ ମିଦ୍ଦିମର ମଗକୁ ନନ୍ତି, ଲୀଯ କିରିମର ଲାଲୁଯକୁ ନନ୍ତି, କିଷିଲିକୁ କିରିମର ହାତିଯବିକୁ ନନ୍ତି ଯନ୍ତିନାହିଁ.

"ହୟୁଁ ଅଲାଲେ ଗଲଣ୍ଠି" ଶିଳମି: ଶ୍ରୀଗ୍ରହଙ୍କାରେ ଚିବିକ ଲେନ ପାତ୍ରିଣେନ୍ତିନା. ଲୀଯ ଚୁରିଗାରେ ଚନ୍ଦ୍ରପକନ୍ତିଲ୍ୟ ହାଅପାରିନ୍ତନେନ୍ତି ମିଦ୍ଦିମାନ.

ହୃଦୟରେ ହାରିଯାଇବା:

1. 'ହୟୁଁ ଅଲାଲି' ଯନ ପଦ ପେଲ ଦେବେଶରୀ ହର ମୁଅଦ୍ଦିନ୍ଦି ପାପଜନ ପରିଦିମ ଉନ୍ନତ ପିଣ୍ଡିନ୍ଦିରେ ଦୈତ୍ୟ ମହିମା. ଶିଖି ଦେଇ "ଲେଖାଵିଲ ବଲକୁଲିଲିଲ ଦୁଲ୍ଲକ୍ଷିଲ୍ଲଙ୍କି" ଯାଦି ପାପଜନ.

(65086)

(131) - عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرُو بْنِ الْعَاصِ رضيَ اللَّهُ عَنْهُ أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «إِذَا سَمِعْتُمُ الْمُؤْذَنَ فَقُولُوا مِثْلَ مَا يَقُولُ، ثُمَّ صَلُوْا عَلَيْهِ، فَإِنَّهُ مَنْ صَلَّى عَلَيْهِ صَلَاةً صَلَّى اللَّهُ عَلَيْهِ بِهَا عَشْرًا، ثُمَّ سَلُوْا اللَّهَ لِيَ الْوَسِيلَةَ، فَإِنَّهَا مَنْزِلَةٌ فِي الْجَنَّةِ، لَا تَنْبَغِي إِلَّا لِعَبْدٍ مِنْ عِبَادِ اللَّهِ، وَأَرْجُو أَنْ أَكُونَ أَنَا هُوَ، فَمَنْ سَأَلَ لِيَ الْوَسِيلَةَ حَلَّتْ لَهُ الشَّفَاعَةُ». [صحيح] - [رواه مسلم]

(131) - තමන් නබා (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණන්ට සවන් දුන් බව පවසම්න් අඩුලේෂුන් ඉඩිනු අමිර් ඉඩිනුල් ආස් (රැලියලේෂු අන්හු) තුමාවිසින් මෙසේ ප්‍රකණ කරන ලදී. "අදන් පවසන මූජද්දින් වරයා ඔබ සවන් දුන් විට, ඔහු පවසන අයුරින්ම ඔබන් පවසන්න. පසුව මාවෙත (සලවත්) ආගිර්වදී පවසන්න. හේතුව කටරෙකු මාවෙත සලවත් පවසන්නේ ද අල්ලන් ඔහු වෙත දස වරයක් සලවත් (ආගිර් වහු) පවසනු ඇත. පසුව මාවෙනුවෙන් අල්ලන්ගෙන් 'වසීලඩ්' පතනන්න. සඛලීන්ම එය ස්වර්ගයේ ඇති නිලයකි. එය අල්ලන්ගේ ගත්තන් අනාරින් ගත්තෙකුට හර වෙනත් කිසිවකුට සූදුසූ වන්නේ නත්‍ය. එය මා විය යුතු යයි මම අපේක්ෂා කරමි. කටරෙකු මා වෙනුවෙන් 'වසීලඩ්' පතනන්නේ ද ඔහුට මත්‍ය මදිහත් වීම නියම වනු ඇත." [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමම් මුස්ලිම් එය වර්තකර ඇත]

විවරණය:

සලකය සඳහා අදන් පවසන මූජද්දින් වරයා සවන් දුන් කෙනෙකු ඔහුගෙන් පසුව ඔහුගේ ප්‍රකණ භාසුමනව පවසාර්ථ ප්‍රතිච්ච දක්වන මෙන් ද 'හයෝලා' යන පද දෙකෙහි 'ලාහවිල වලකුව්වන ඉල්ලාබිල්ලන්' යයි පවසාප්‍රතිච්ච දක්වන මෙන් ද අදන් පවසන් වූ පසුව නබා (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණන් වෙත සලවත් පවසන මෙන් ද එසේ කටරෙකු එනුමණන් වෙත එක් සලවකයක් පවසන්නේ ද ඒ හේතුවෙන් ඔහුට අල්ලන් දසවරයක් සලවත් පවසනු ඇතයි ද එනුමණක්

මග පෙන්වූහ. අල්ලන් තම ගත්තන් හට සලවත් පඩිසීම යනු මලංකවාරින් ඉදිරියේ ගත්තාගත ඔහු අගය කිරීමය.

පසුව එනුමණන් වෙනුවෙන් වසීලනය අල්ලන්ගෙන් පතන මෙන් එනුමණණ්නියෙන් කළහ. එය ස්වර්ගයේ වූ නිලයකි. එය උසස් නිලයකි. උත්තරීතර අල්ලන්ගේ සමස්ත ගත්තන් අතරන් එක් ගත්තෙකුට භර එම නිලය ගැඹපෙන්නේ නත්, සුදුසු වන්නේ නත්. එම ගත්තාමාවිය යුතු යයි මම අපේක්ෂා කරමි යයි එනුමණණ් පඩිසුහ. සඛ්‍යීන්ම නබ් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් එය පවසාසිටියේ නිහතමනීවය. එම උසස් නිලය එක් අයකුට භර වෙනත් කිසිවකුට නෙවින්නේ නම්, එම නිලය මුහම්මද් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන්ට භර වෙනත් කිසිවකුට විය නෙහක. හේතුව සඛ්‍යීන්ම එනුමණන් මඟීම අතරන් වූ ග්‍රේෂ්ටතම මඟීම වන බවිනි.

පසුව කවරෙකු නබ් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් වෙනුවෙන් 'වසීලව්' පතුවේ ද ඔහුට (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණග් ජාත්‍යන් හෙවත් මධ්‍යහත්වීම ලැබනු ඇත.

හඳිසයේ භරය:

1. අදන් කියන මුජ්දින්ට පිළිතුරු දීම සඳහානන්දු කරවීම.
2. මුඡ්දින්ට පිළිතුරු දීමෙන් පසු නබ් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන්ට සලවත් පඩිසීමේ මහීමය.
3. සලවත් පඩිසීමෙන් පසු නබ් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් වෙනුවෙන් 'වසීලව්' පත්‍රීමට උනන්දු කරවීම.
4. වසීලකුහි තේරුම ප්‍රභාදිලි කිරීම. එය උසස් කටයුත්තකි. එක් ගත්තෙකුට භර වෙනත් කිසිවකුට එය සුදුසු වන්නේ නත්.

5. එම උසස් නිලය නැඩී (සල්ලේනු අලයිහි වසල්ලම්) තුමණන් භට සුවිගේෂී කිරීම තුළින් එතුමණන්ගේ මහිමය පහැදිලි කිරීමය
6. කවරෙකු නැඩී (සල්ලේනු අලයිහි වසල්ලම්) තුමණන් වෙනුවෙන් වසීලං පතනන්නේ ද ඔහුට ඡග්‍රාන්ත් ගෙවත් එතුමණන්ගේ මදිහත් වීම ලැබනු ඇත.
7. අන්තේන්ම එම උසස් නිලයට නැඩී (සල්ලේනු අලයිහි වසල්ලම්) තුමණන් සුදුස්සන් වී තිබියදීන් ඒ සඳහා ප්‍රත්ථිනකරන මෙන් තම සමූහයන්ගන් එතුමකළ ඉල්ලීම එතුමණන්ගේ නිහනමනීකම පහැදිලි කරයි.
8. අල්ලන්ගේ භණය භූමුගේ කරුණක්ව විගැනුත්වය. යහපත ඒ හෘසමන දස ගුණයකින් පිහිටනු ඇත.

(65087)

(132) - عَنْ سَعْدٍ بْنِ أَبِي وَقَاصٍ رضي الله عنه عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ: «مَنْ قَالَ حِينَ يَسْمَعُ الْمُؤْذِنَ أَشْهَدُ أَنَّ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، وَأَنَّ حُمَّادًا عَبْدُهُ وَرَسُولُهُ، رَضِيَتْ بِاللَّهِ رَبِّاً وَبِمُحَمَّدٍ رَسُولاً، وَبِالإِسْلَامِ دِيَنًا، عُفِرَ لَهُ ذَنْبُهُ». [صحیح] - [رواہ مسلم]

(132) - අල්ලන්ගේ දුනයණන් (සිල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව සංදී ඉඩිනු අලි වක්කස් (රැඹියල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී: "මූජද්දින් (සිලකාය සඳහා අරයුම් කරන්න)ගේ ඇරයුමට සවන් දෙන අවස්ථාවේ කටරෙකු: "අඡ්හදු අන් ලාඟුලහු ඉල්ලල්ලහු, වහ්දහු, ලැපරික ලහු, වෘත්ත මූහම්මද්දන් අඩුදිනු වර්ජුලහු, රැඹිනු බිල්ලසි රඩිබන්, ව්‍යුතුමුහම්මද්දන් රසුලන්, වබල් ඉස්ලම් දිනන්" (නමදුමට සුදුස්සා අල්ලන් භර වෙනන් දෙවියකු නත්. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරවකු නොමත්. සඛලින්ම මූහම්මද් ඔහුගේ ගන්නය. ඔහුගේ දුනයය. යයි සක්ෂි දරමි. අල්ලන් පරමධිපති බවන්, මූහම්මද් දුනයණන් බවන්, ඉස්ලමය දහම බවන්, පිළිගනිමි). යනුවෙන් පවසන්නේ ද ඔහුගේ පෑසකම් සඳහා ඔහුට සමඟ දෙනු ලබන්නේය." [පූර්ව සංඝ සහිත හදිසයකි] - [මූහම්මද් මූස්ලිම් එය වත්තාකර ඇතා]

විවරණය:

මූජද්දින් (සිලකාය සඳහා කදුවන්න)ගේ ඇරයුමට සවන් දෙන අවස්ථාවේ පහත සඳහන් ප්‍රත්ථිත කරන්නා පිළිබඳ ව තබේ (සිල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් දන්වා සිටියහ. "අඡ්හදු අන් ලාඟුලහු ඉල්ලල්ලහු, වහ්දහු, ලැපරික ලහු" එනම්: නමදුමට සුදුස්සා අල්ලන් භර වෙනන් දෙවියකු නොමත් බවන් ඔහු භර නමදුම් ලබන සෙසු සියල්ල ව්‍යුහ බවන් මාපිළිගෙන එය දන්වා සිටිමි යන්නයි. "වෘත්ත මූහම්මදන් අඩුදිනු වර්ජුලහු" එනම්:

සඛලින්ම මුහම්මද් තුමණන් නමුදුම් තෙරුබන ගත්තකු බව හා බෙරු තෙකියන දූතයකු බවය. "රැඹිතු බිල්ලේහි රඩිලන්," (අල්ලේහ් පරමධීපති බව පිළිගනිමි) එනම් ඔහුගේ පරිපූනය, ඔහුගේ දේවත්වය හා ඔහුගේ නම හාගුණාග සම්බන්ධයෙනි. "වලිමුහම්මදින් රසුලන්" (මුහම්මද් දූතයන් බව ද පිළිගනිමි) එනම් එතුමණන් කවර දූත පණ්ඩිචියක් ගෙන ආවේ ද කවර කරුණක් අප වෙන දන්වාසිටියේ ද ඒ සියල්ල සම්බන්ධයෙනි. "වලිල් ඉස්ලම්" (ඉස්ලමය පිළිබඳව) එනම් ඉස්ලමයේ පවතින නියෝන් හා තහනම් සියුලුම නීතී සම්බන්ධයෙනි. "දිනන්" ප්‍රතිපත්තිමය වශයෙන් හා අවනත වීමක් වශයෙන් ඔහුගේ ප්‍රසකම් සඳහා ඔහුට සමඟ දෙනු ලැබේ. එනම් සුළු ප්‍රසකම් සඳහය.

හදීසයේ තරය:

1. අදාළයට සටන් දෙන අවස්ථාවේ මෙම ප්‍රත්ථිත්‍යාච්‍යාව ප්‍රසකම් සඳහා ප්‍රතිකර්මයක් වනු ඇත.

(6272)

(133) - عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رضيَ اللَّهُ عنْهُمَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ قَالَ حِينَ يَسْمَعُ النَّدَاءَ: اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلَاةِ الْقَائِمَةِ، آتِيْ مُحَمَّداً الْوَسِيلَةَ وَالْفَضِيلَةَ، وَابْعَثْهُ مَقَاماً مَحْمُودًا الَّذِي وَعَدْتَهُ، حَلَّتْ لَهُ شَفَاعَتِي يَوْمَ الْقِيَامَةِ». [صحيح] - [رواوه البخاري]

(133) - අල්ලභේගේ දුනයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ජ්‍යෙෂ්ඨ ඉඩිනු අධිද්‍යල්ලක් (රූපයල්ලහු අන්ත්‍රම්) විසින් මෙසේ වත්තකරන ලදී: "කවරෙකු අදකය (සලනය සඳහා වූ ඇරුයුම්) එවන්දුන් ප්‍රතිඵල්ලාව්, اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلَاةِ الْقَائِمَةِ، آتِيْ مُحَمَّداً الْوَسِيلَةَ وَالْفَضِيلَةَ، وَابْعَثْهُ مَقَاماً مَحْمُودًا الَّذِي وَعَدْتَهُ" ("අභෝගමෙම පරිපූර්ණ ඇරුයුම හාංචුවූ කරනු ලබන සලකයේ හිමිපක්නි! වසීලං හෙවත් මදිහත්වීම හාංලිලභාවත් මහිමය පිරිනමනු මනව! ඔබ පෙනෙන්ද දුන් ප්‍රගෘෂනීය ස්ථානයේ ඔහුව අවදි කරනු මනව!) යුත් පවසා සිටියේ ද මලුවුන් කෙරෙන් නඩුවුවනු ලබන දිනයේ මත්ත් මදිහත් වීම ඔහුට වලෝගු විය." යුත් කිහි. [පූර්ව සඛක සහිත භාෂ්යයකි] - [ඉමත් බ්‍රහ්ම එය වත්තකර ඇත]

විවරණය:

මුළුද්දින් සලකයේ ඇරුයුම වන අදක් පවසා පවසන් කළ පසු එයට සවන් දෙන තහන්තාපහන සඳහන් පරිදි ප්‍රත්ථිතාකළ යුතු බව නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක්ප්‍රහැදිලි කළහ.

، اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ (අභෝගමෙමහි හිමිපක්නි!) මේවා අල්ලභේට නමදුම් කිරීම හාසලය සඳහා ඇරුයුම් කරනු ලබන අදනයේ වදන් වේ. (පරිපූර්ණ) පරිපූර්ණ ඇරුයුම. එය දේවත්වය ඒකීයත්වයට පත් කිරීමේ හා දිව්‍ය පණිවිඩයේ ඇරුයුමකි. (ඉටු කරනු ලබන සලකයේ) ඉටු කරනු

ලබන සුපුරදු නමුදුමේ. එසේ (පිරිනමනු මත්ව!) හිමිකර දෙනු මත්ව, (මූහම්මදා වෝසීලා මුහම්දා) වසීල් හෙවත් උසස් නිලය) එනුමණන්ට භර වෙනත් කිසිවකුට දෙනු නොබන ස්වර්ගයේ උසස් නිලය, (ඉලිලාහෙවත් මහිමය) මෙම මැලීම්වලට හිමි තරකිරම්වලට වඩා අමතර තරකිරම්, (අහු අවදි කරනු මත්ව!) අහුට පිරිනමනු මත්ව, (ප්‍රගෘෂනීය ස්ථානයේ) එහි අවදි වන්නා ප්‍රගෘෂවාට ලක් වෙයි. එය මළවුන් කෙරෙන් නගිවුවනු ලබන දිනයේ පවතින අනිමහන් මදිහන් වීමය. (ංඡ්‍යා වූද්‍ය වූද්‍යන්) එනම්: ඔබේ පරමධිපති ඔබව ප්‍රගෘෂනීය ස්ථානයේ ඔබව අවදි කරනු ඇති යන පෙනරන්දුව අනුව එය තබා (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් භට හිමි වනු ඇත.

කවරෙකු මෙම ප්‍රත්ථිතව උසුරන්නේ ද තබා (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන්ගේ මදිහන් වීම මතු ලෙනවහි ඔහුට උරුම වනු ඇත. එය ඔහුට අනිවත්යය වනු ඇත.

හදීසයේ හරය:

1. මූජදීන්ගේ ප්‍රකාශයට පසුව එය අවසන් කළ වහාම මෙම ප්‍රත්ථිතව උසුරීම ආගමනුගත කරන ලද්දකි. කවරෙකුට එම ඇරුදුම සටනට නොවුණේ ද ඔහු මෙය ප්‍රච්ඡා යුතු නොනැවී.
2. 'වසීලාහෙවත් උසස් නිලය, 'ඉලිලාහෙවත් මහිමය, ප්‍රගෘෂනීය ස්ථානය, මැලීම් අතර තීන්දු ලබාදෙන අවස්ථාවේ බලවත් මදිහන්වීම යනු ඇති තබා (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන්ට පිරිනමනු ලබාමෙන් එනුමණන්ගේ මහිමය විදහස්ම්.

3. 'මළවුන් කෙරෙන් නඩුවටතු ලබන දිනයේ මත්ග් මදිහත්වීම ඔහුට නියම විය' යන එනුමණන්ගේ ප්‍රකාශය ඔහුට එනුමණන් හට මදිහත්වීමේ අවස්ථාව ලබයිම තහවුරු වේ.
4. නඩු (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන්ගේ මදිහත්වීම නියම වතුයේ එනුමණන්ගේ ප්‍රජනවී ප්‍රධානීන් අපා ගින්නට පිවිසීමෙන් වැළක්වීමට හෝස්හි පිවිසුනු ඇය ඉන් බහුරු කිරීමට හෝස්හිසිදු ප්‍රග්‍රන් කිරීමකින් තෙත්ව ස්වර්ගයට පිවිසීමට හෝස්හි පිවිසෙන ඇයගේ තරකිරම් උසස් කිරීමට ය.
5. අත්-නීති තුමණමස් පවසයි: ඇරුයුමේ ආරම්භයේ වන 'අල්ලෙහු අක්බර්' යන වදන සිට 'මූහම්මදර රසුල්ලෙහු' යන වදන දක්වා කෙතස -මෙම දුජා ප්‍රත්ථිනත්වී ඇති ද්වතුන් තම්මූන අරඹී පදයෙන් අදහස් වන- පරිපූර්ණ ඇරුයුමයි. 'හයියඅලස්සලන්', ඩයියඅලල්ලන්' යනු ඇරුයුම ඉවත් කරනු ලබන සලකය පෙන්වයි. 'වස්සලනුල් කුණුම් සලකය යන්නෙන් අහදස් වතුයේ ප්‍රත්ථිනත්වයි. 'කුණුම්යන ප්‍රකාශයෙන් අදහස් වන්නේ යමක් මත අඛණ්ඩව තිරන වන විට එය ඉවත් කරනු ලැබේමය. මේ ඔහුට "වස්සලනුල් කුණුම් යනු 'ද්වතුන් තම්මූපරිපූර්ණ ඇරුයුම පහදිලි කරන්නකි." වස්සලනුල් කුණුම් යන වදනින් එම අවස්ථාවී ඇරුයුම් කරනු ලබන, නියම කරනු ලබන, සලකය යන අදහස් ද ඇතු.
6. මූහල්ලංඛී තුමණමස් පවසයි: මෙම හදීසයේ සලක් වේලවින්හි ප්‍රත්ථිනකිරීම සඳහානන්දු කර ඇත. සඛ්‍යාචීන්ම එය ප්‍රත්ථිනත්වන් ඉශේය වීම අපේක්ෂකාල හකි අවස්ථාවකි.

(134) - عَنْ أَنَّى بْنِ مَالِكٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «الدُّعَاءُ لَا يُرْدُدُ بَيْنَ الْأَذَانِ وَالْإِقَامَةِ». [صحيح] - [رواه أبو داود والترمذى والنسائى]

(134) - අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අනස් ඉඩිනු මහික් (රැඩියල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී: “අදන් හාංකුමත් අතර අයදින ප්‍රත්ථිත ප්‍රතික්ෂේප කරනු නො ලැබේ.” [පූර්ව සඩක සහිත හදීසයකි] - []

විවරණය:

නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමන්නස්ස්දන් හාංකුමත් අතර අයදින ප්‍රත්ථිත තුවේ මහිමය පහැදිලි කර සිටියන. සඛල්වින්ම එය ප්‍රතික්ෂේප කරනු නොලබන අතර එයට පිළිතුරු දෙනු ලැබේ. එබැවින් එහිදී ඔබ අල්ලන්ගෙන් ප්‍රත්ථිතකරන්න.

හදීසයේ නරය:

1. ප්‍රත්ථිත සඳහානියම කර ඇති මෙම වේලෙන්ට් මහිමය.
2. ප්‍රත්ථිතකරන්නාජි විනයන් පිළිපද, ඒ සඳහාඡදුලු නියමින සේනා හැඳුනුම් වේලෙන්ට් සෙයා, අල්ලන්ට් පිවුප්‍රමන් දුරස් වේ, සකය හකුනුහලය තුළ තමන් ව්‍යුහෙන් ආරක්ෂාවේ, අල්ලන් කෙරෙහි යහපත් සිතුවීල්ලක් ඇති කර ගන්නාවිට, එය අල්ලන්ගේ අනුහාසින් ඔහුට පිළිතුරු ලබන්නට වඩක් උචින වන්නේය.
3. ප්‍රත්ථිත පිළිගනීමට ලක් වීම සම්බන්ධයෙන් අල්-මනඩ් තුමාමෙසේ පවසයි. ප්‍රත්ථිත ආදුෂ කෙන්දේසි, මූලිකාග, විනයන් එක්කඟු වූ පසු ඉන් යමක් අනපසු වූයේ නම්, ඒ

ගත තමන්ට මිස වෙනත් කිසිවකුට කිසිදු දෙසක් පඳුරිය නොයුතු බවය.

4. ප්‍රත්ථානවට පිළිතුරු පත්‍රීම. ඇතැම් විට ඔහුගේ ප්‍රත්ථානවට ක්ෂණිකව පිළිතුරු ලබනු ඇත. එසේ නතුහෙන් ඒ හා සමන නපුරක් ඔහුගෙන් ඉවත් කරනු ලැබේ. එසේන් නතුහෙන් ඔහු වෙනුවෙන් මතුලෙන්වහි ඒවස්ක්රස් කරනු ලැබේ. මෙය අල්ලේන්ගේ ප්‍රයෝග හැඳුහුගේ කරුණුව් මත පදනම්ව පිහිටන්නකි.

(5479)

(135) - عن أبي هريرة رضي الله عنه قال: أَتَى النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ أَعْمَى، فَقَالَ: يَا رَسُولَ اللَّهِ، إِنَّهُ لَيْسَ لِي قَائِدٌ يَقُودُنِي إِلَى الْمَسْجِدِ، فَسَأَلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنْ يُرَخَّصَ لَهُ فِي صَلَاتِهِ فِي بَيْتِهِ، فَرَخَصَ لَهُ، فَلَمَّا وَلَّ دَعَاهُ، فَقَالَ: «هُلْ تَسْمَعُ النَّدَاءَ بِالصَّلَاةِ؟» فَقَالَ: نَعَمْ، قَالَ: «فَأَحِبْ». [صحیح] - [رواه مسلم]

(135) - අඩු භූරේදිරු(රැලියල්ලෙහු අන්හු) තුමඡිස්න් වත්තකරන ලදී: “අන්ධ මිනිසේකු නබි (සල්ලෙලෙහු අලදිහි වසල්ලම්) වෙත පම්‍රිණ අල්ලන්ගේ දුනයෙනුනි! මඩ මස්ජිදය වෙත කඩුවන්ගන යන්නට කිසිදු මෙහෙකරුවකු නත්‍ය යයි පවසා තම නිවසේ සලකය ඉවු කිරීමට අවසරය ඉල්ලාසිටියේය. එවිට එනුමනුන් ඔහුට අවසරය දුන්හ. පසුව ඔහු හරුණු විට නවත ඔහුට අමතා ‘සලකයේ ඇරයුම ඔබට ඇසෙන්නේද? යයි විමසාසිටියහ. ඔහු: ‘ඔව්’ යයි පිළිතුරු දුනි. එනුමනුන් ‘එසේනම් පිළිතුරු දෙනු.’” යයි ප්‍රඩිසුහ. [පූර්ව සබක සහිත භාෂීයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තකර ඇතා]

විවරණය:

අන්ධ මිනිසේකු නබි (සල්ලෙලෙහු අලදිහි වසල්ලම්) වෙත පම්‍රිණ, “අල්ලන්ගේ දුනයෙනුනි! මා මස්ජිදය වෙත අතින් අල්ලන්ගන යන්නට කිසිදු උදව්කරුවකු මට නත්තයි” පවසයෘහු සලකය අත්හර තම නිවසේ සලකය ඉවු කිරීමට අවසර ඉල්ලා සිටියේය. එවිට එනුමනුන් ඔහුට අවසර දුන්හ. පසුව ඔහු හඳු යන විට, ඔහුට අමතා සලකය සඳහා අදක් ඔබට ඇසෙන්නේදීයි විමසා සිටියහ. ඔහු: ‘ඔව්’ යයි පිළිතුරු දුන්නේය. එනුමනුන් “එසේනම්, සලකයට ඇරයුම් කරන්න පිළිතුරු දෙන්න” යයි ප්‍රඩිසුහ.

හඳිසයේ භරය:

1. සමූහ සලකය අනිවත්යය. සඛැලීන්ම අත්‍යවශ්‍ය හා අනිවත්යය කටයුත්තකදී භර වෙනත් අවස්ථාවල සහන පිළිපාදිනු නොරුත්බ.
2. "එසේ නම් ඔබ පිළිනුරු දෙන්න" යන එනුමණක්ගේ ප්‍රකණය වන්නී, අදකයට සවන් දෙන තහවුරුව සමූහ සලකය අනිවත්යය වන බව පෙන්වාදෙයි. හෝතුව, කටයුත්තේ මූල්‍යම්හාය අනිවත්යය වන බ්ලින්.

(11287)

(136) - عَنْ أَبِي هُرَيْرَةَ رضِيَ اللَّهُ عَنْهُ أَنَّهُ سَمِعَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «أَرَأَيْتُمْ لَوْ أَنَّ نَهَارًا بِبَابِ أَحَدِكُمْ يَغْتَسِلُ فِيهِ كُلَّ يَوْمٍ خَمْسًا، مَا تَقُولُ ذَلِكَ يُبَقِّي مِنْ دَرَنِهِ؟» قَالُوا: لَا يُبَقِّي مِنْ دَرَنِهِ شَيْئًا، قَالَ: «فَذَلِكَ مِثْلُ الصَّلَوَاتِ الْخَمْسِ، يَمْحُو اللَّهُ بِهِ الْخَطَايَا». [صحیح] - [متفرق عليه]

(136) - අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට තමන් සවන් දී අනැයි පවසා අඩු නුරෝදිරු(රුහිල්ලහු අන්හු) තුම්සිසින් මෙසේ වත්තකරන ලදී. “සබඩින්ම ඔබ අතරින් කිසිවකුගේ දෙනවුව අස්ථින් ගංගඩික් ගලාඩේ. ඔහු එයින් සම් දිනකම පස් වත්තයක් ස්නකය කරයි. ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ ද? ඒ ගනු තුම්ලාකුමක් සිතන්නේහු ද?” යයි විමසුහ. ඔවුහු: “ඔහුගේ කිලිටි කිසිවක් ඉතිරිව පවතින්නේ නතු.” යයි පිළිතුරු දුන්නේ. එතුමණක් “පස් වත් සලන්හි උපමත්ද එලෙසය. එමගින් අල්ලන් වර්දී මකුදුමනු ඇතු.” [පූර්ව සබක සහිත හදීසයකි] - [බූහන් භාමුස්ලම් හි වත්තයේ ඇතු]

විවරණය:

සම් රත්තියකම භා දහවලකම ඉවු කරනු ලබන පස්වර සලකය, සුළු වර්දී භාප්‍රසකම් සඳහාප්‍රතිකර්මයක් වීම භාජ්වා ඉවත් වීමට හේතුවීම අතින් මිනිසකු තම දෙනවුව අස්ථින් ගලා යන ගගක සම් දිනකම පස් වරක් ස්නකය කර ඔහුගේ ගරීරයේ කිස්දු කිලිටික් ඉතිරිව නෙපුවිනීම උපමකරමින් නැඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක් දන්වයිටියා.

හදීසයේ භාරය:

- මෙම භාණ්ඩය විශේෂයෙන් සුළු පසකම්වට පමණක් ප්‍රතිකර්මයක් වීම. මහාප්‍රසයන් සඳහා අල්ලන්ගෙන් පස්ක්ෂමත්ව අයදු සිටිය යුතු වේ.

2. පස්වර සලකය ඉටු කිරීමේ මහිමය. ඒවාන්හි කෙන්දේසී, මූලිකංග, අනිවත්යය භාවෙකල්පින දැඩිලිපදිමින් එය ප්‍රවේශමින් ඉටු කිරීමේ මහිමය.

(4968)

(137) - عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رضي الله عنه قَالَ: سَأَلْتُ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ
الْعَمَلِ أَحَبُّ إِلَى اللهِ؟ قَالَ: «الصَّلَاةُ عَلَى وَقْتِهَا»، قَالَ: ثُمَّ أَيُّ؟ قَالَ: «ثُمَّ بْرُ الْوَالِدِينِ» قَالَ: ثُمَّ أَيُّ؟ قَالَ:
«الجِهَادُ فِي سَبِيلِ اللهِ» قَالَ: حَدَّثَنِي بِهِنَّ، وَلَوِ اسْتَرَدْتُهُ لَزَادَنِي. [صحیح] - [متفق عليه]

(137) – අඩුදුල්ලන් ඉඩිනු මස්ඟුද් (රුජුල්ලනු අන්හු) තුම්වීසින් වත්තාකරන ලදී. ‘අල්ලන් වෙන වඩක් ප්‍රියමනස ක්‍රියා කුමක් දැඩි’යි මම නබා (සල්ලල්ලනු අලධිහි වසල්ලම්) තුමණන්ගෙන් විමසුවෙමි. එනුමතණක් ‘සලකය නියමින වේලන්ටි ඉටු කිරීම වේ’ යයි පැවැසුහ. ‘ඉන්පසු කුමක්දැඩි’යි විමසුවෙමි. එනුමතණක් ‘දෙම්විපියන්ට උපකර උවතන් කිරීම’ යයි පැවැසුහ. ඉන්පසු කුමක්දැඩි විමසුවෙමි. එනුමතණක් ‘අල්ලන්ගේ මත්ගයේ අරගල කිරීම’ යයි පැවැසුහ. මේවාමට එනුමතණක්ට වසසිටි අතර මම වඩි යමක් විමසාතිබුණේ නම් එනුමණන් මට වඩි යමක් දන්වා සිටින්නට තිබුණි. [පුරුෂ සභක සහිත හදීසයකි] - [බූහන භාමුස්ලිම් හි වත්තාවී ඇතුළු]

විවරණය:

අල්ලන් වෙන වඩක් ප්‍රිය මනස ක්‍රියා කුමක් දැඩි නබා (සල්ලල්ලනු අලධිහි වසල්ලම්) තුමණගන් විමසන ලදී. එවිට එනුමතණක් ‘අල්ලන් නියම කර ඇති වේලවින්හි අනිවත්යය කරන ලද සලක් ඉටු කිරීම වේ’ යයි පැවැසුහ. ‘පසුව, දෙම්විපියන්ට උපකර කිරීම, ඔවුනට උවතන් කිරීම, ඔවුන්ගේ

වගකීම් ඉටු කිරීම, ඔවුනට හිංසාපීඩානෙකිරීම ' යයි පළූසුහ. සර්ව බලධාන් අල්ලන්ගේ වචනය උසස් කරවනු පිණිසන් ඉස්ලම් ආගම හාජිහි වස්සියන් ආරක්ෂකරනු පිණිසන් එහි අනන්‍යතාව ඉස්මනු කරනු පිණිසන් අල්ලන්ගේ මත්ගයේ අරගල කිරීම ය. එය ජීවිත හාධනය කළ කිරීමෙන් සිදු කරන්නකි.

මෙම ක්‍රියාත්මක ගණ මට එනුමණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) පවසා සිටියේය. වඩා දුරටත් මම එනුමණන්ගෙන් විමසානිබුණේ නම් මට ර්ට වඩාවඩා යමක් එනුමණන් විසින් පවසන්නට තිබුණි යයි ඉඩිනු මස්ලඟද් (රළියල්ලහු අන්හු) තුමා පවසාසිටියේය.

නදීසයේ හරය:

1. අල්ලන් දක්වන ආදරය අනුව ක්‍රියාත්මක එකිනෙක අතර වෙනස් වේ.
2. විශිෂ්ට ක්‍රියාත්මක අතරින් විශිෂ්ටතම ක්‍රියාත්මක සඳහානන්දු කරවීමට මූස්ලිම්වරයායිර ගන්වීම.
3. පූද්ගලයින්ගේ වෙනස්කම් හැකුවුන්ගේ තන්ත්වයන් අනුව හැකුවුන් එකිනෙකත වඩක් ප්‍රයෝග්‍යවන් වන ද්‍රැජනුව, විශිෂ්ට ක්‍රියාත්මක ගණ නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් ඔවුනට එකිනෙකට වෙනස් අයුරින් පිළිතුරුදී ඇත.

(3365)

(138) - عَنْ عُثْمَانَ رضِيَ اللَّهُ عَنْهُ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَا مِنْ امْرِئٍ مُسْلِمٍ تَحْضُرُهُ صَلَادَةٌ مَكْتُوبَةٌ فَيُحْسِنُ وَضُوءَهَا وَخُشُوعَهَا وَرُكُوعَهَا، إِلَّا كَانَتْ كَفَارَةً لِمَا قَبْلَهَا مِنَ الدُّنْوِبِ، مَا لَمْ يُؤْتِ كِيرَةً، وَذَلِكَ الدَّهْرُ كُلُّهُ». [صحيح] - [رواه مسلم]

(138) – අල්ලන්ගේ දැනයණන් (සිල්ලල්ලහු අලයිහි වස්ල්ලම්) කළ ප්‍රකණයට තමන් සවන් දුන් බව පවසමින් උස්මන් (රැලියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. “කවර මූස්ලිම් පුද්ගලයකු හෝවේවාමහුට අනිවත් යය සිලකය ලැඟාවී පසුව ඔහු ඒ සඳහාවන වුවැනි දෙපාර්තමේන්තු නිසි අයුරින් සිදු කරන්නේ ද ඔහු මහාප්‍රයක් සිදු නොකරන තක් කළේ ර්ට පෙර ප්‍රධානී ප්‍රසකම් වලට එය ප්‍රතිකර්මයක් වනු ඇත. එය කැඳු පුරවීම පවතිනු ඇත.” [පුර්ව සඩක සහිත හදීසියකි] - [ඉමම් මූස්ලිම් එය වත්තාකර ඇත]

විවරණය:

කවර මූස්ලිම් පුද්ගලයකු හෝ වේවා ඔහුට අනිවත් යය සිලකයේ වේලක් ප්‍රවේශ වී, ඔහු ඒ සඳහාවන වුවැනි දෙපාර්තමේන්තු නිසිලෙස කරමින් එය පුර්ණවත් කර, අල්ලන්ගේ තේෂණ්විතභාවය ඉදිරියට ගෙනලිත් ඔහු වෙත තම සිත භා සෙසු අයවය පිහිටවා තම සිලකයේ බහිමත් භාවය රකිමින් සිලකයේ රැකුල, සුජුද් භාෂේසු ඉරියවිවත් පුර්ණවත් කරන්නේ ද ඔහු මහාප්‍රයක් සිදු නොකරන තක් කළේ, ර්ට පෙර සිදු කළ කුඩාප්‍රසකම් වලට එම සිලකය ප්‍රතිකර්මයක් වනු ඇත. මෙම භාෂය කැඳු පුරවීම පවතින අතර සම් සිලකයකම සිදුවනු ඇත.

හඳිසයේ නරය:

1. ප්‍රජාව සඳහා ප්‍රතිකර්මයක් වන සලකය නම්, ගන්ත්‍යාභි වුලැං බෙත්තාය නිසි ලෙස සිදු කර උත්තරීනර අල්ලන්ගේ තප්තිය සෙයමින් බත්මන්කමින් එය ඉටු කරන සලකයයි.
2. නමුදුම්වල අඛණ්ඩව නියුතීමේ මහිමය. සඛ්‍යාතීන්ම ඡ්‍යෙවුල් ප්‍රජාව සඳහා මධ්‍යම හේතු වන්නේය.
3. වුලැං බෙත්තාය නිසි ලෙස සිදු කිරීම, සලකය විධිමන් ලෙස ඉටු කිරීම හාභිභි ඇති කරගන්නාගුදේ දක්වී මහිමය.
4. සූල් ප්‍රජාව සඳහා මධ්‍යම ලබන්නට මහාප්‍රජාව මලින් වළුකී සිටීමේ වදුගන්කම.
5. මහාප්‍රජාව සඳහා තැබ්ව නොහන් පශ්චත්තයේ නියුතීමේන් තෙත්ව සමඟ දෙනු නොඟේ.

(6254)

(139) - عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم كان يقول: «الصلواتُ الْخَمْسُ، وَالْجُمُعَةُ إِلَى الْجُمُعَةِ، وَرَمَضَانُ إِلَى رَمَضَانَ، مُكَفَّرَاتٌ مَا بَيْنَهُنَّ إِذَا اجْتَنَبَ الْكَبَائِرِ».

[صحيح] - [رواہ مسلم]

(139) – සඛල්ලින්ම අල්ලන්ගේ දුනයන්න (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කරමින් සිටි බව අඩු භුරෙරි (රැඳියල්ලනු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී. "පස්වත සලන් නමුදුම්, ජ්‍යුම්‍යාවෙහි සිට ජ්‍යුම්‍යාව දක්වා රමුනයේ සිට රමුනය දක්වායමෙකු මහාප්‍රයන්ගෙන් වළුකී සිටියේ නම්, ඒවාඅනාර සිදුවන දැසුළු පස) සඳහා ඒවාප්‍රතිකර්ම වනු ඇත." [පූර්ව සබක සහිත හඳිසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

දහවල් කුණයේ භාරතී කුණයේ අනිවත්තය කරන ලද පස්වත සලන් ද, සම සිතියකම පවත්වනු ලබන ජ්‍යුම්‍යා සිලනය ද, සම වසරකම රකින උපව්‍යය ද ඒවාඅනාර සිදුවන සුළු පසකම් සඳහා ඒවාප්‍රතිකර්ම වනු ඇත. නමුන් මහාප්‍රයන්ගෙන් වළුකී සිටිම කොන්දේසියක් බවට පත්වේ. කමයේ වරදවාහසිරීම, මත් පත් පත්තය වනි මහාප්‍රයන් තව්බානෙන්හන් ප්‍රත්පත්තිත්තය කර සමඟ අයදීමෙන් පසුව මිස සමඟ දෙනු නෙළුම්බේ.

හඳිසයේ හරය:

1. පසකම් යනු එහි සුළු පසකම් මෙන්ම මහාප්‍රයකම් ද නිබේ.
2. මහාප්‍රයන්ගෙන් වළුකී සිටිමේ කොන්දේසිය මත කුඩා ප්‍රයන්ට සමඟ දෙනු ලැබේ.
3. මහාප්‍රයන් යනු මෙලෙඩිහි දැන්ඩ නීති නියමවන පසකම් හෝත්තුලෙන්වහි දඩුවම භාකෝස්ය හිමිවන බවට අවව්‍ය කරමින් පම්ණි ඇති දැනෙහළින් තරව්‍ය කිරීම් ඇති දැනෙහා

සිදු කරන්න ගෙය හිමි කර දෙන දැනුහෝත්වී. උදහරණ වගයෙන්, කමයේ වරද්ව්‍යාඡීරීම හාමන් පත්‍ර පකය පෙන්වා දිය හකු.

(3591)

(140) - عن عمرو بن شعيب عن أبيه عن جده قال: قال رسول الله صلى الله عليه وسلم: «مُرُوا أَوْلَادَكُمْ بِالصَّلَاةِ وَهُمْ أَبْنَاءُ سَبْعِ سِنِينَ، وَاضْرِبُوهُمْ عَلَيْهَا وَهُمْ أَبْنَاءُ عَشَرٍ، وَفَرَّقُوا بَيْنَهُمْ فِي الْمَضَاجِعِ». [حسن] - [رواہ أبو داود]

(140) – අල්ලන්ගේ දූනයක්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බවට අම්ර ඉඩිනු තුළයින් තම පියාවිසින් ද පියාවියාවිසින් ද ලබාමෙසේ වත්තකරන ලදී. “ඔබේ දරුවන්ට, ඔවුන් හන් වන වියේ පසුවන දරුවන් වන විට සලකය ඉවු කරන මෙන් නියෙන් කරන්න. ඔවුන් දසවන වියේ පසුවන දරුවන් වන විට ඒ සඳහා ඔවුනට දැඩුවම් කරන්න. නිදියහන්වලින් ඔවුන් වෙන් කරන්න.” [හසන් ගණයට අයන් භද්‍යසයකි] - [ඉමෙහි අඩු දූද් එය වත්තකර ඇතුළු]

විවරණය:

පියෙකු තම පිරිමි හෝගහනු දරුවන්ට ඔවුන්ගේ සත්වන වියේ දී සලකය ඉවු කිරීමට නියෙන් කරන මෙන් ද, එය ඉවු කිරීමට අවශ්‍ය දැමුවනට උගන්වන මෙන් ද නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක්පහදිලි කළහ. ඔවුන් දස වන වියට පත් වන විට, නියෙන්යෙහි දඩි ස්ථාවරයක් ඇති කර ගත යුතුය. එහි දී යම් අඩුපැඩුවක් කළ විට යම් තරවු කිරීමක් කළ යුතුය. තව ද නිදියහනේ ඔවුන් අතර වෙන් කිරීම් සිදු කළ යුතුය.

හඳිසයේ භරය:

1. කුඩාරුවන් වඩිවියට පත්වීමට පෙර ආගමික කරණු ඉගන්වීම. ඒ අතරින් වඩක්ම වූගන් වන්නේ සිලකය පිළිබඳ දැනුමයි.
2. තරවු කිරීම විනය හඳීම සඳහාමිස වේදනකිරීම සඳහා නොවිය යුතුය. තන්ත්වයට ගලපෙන අයුරින් එම තරවු කිරීම පිහිටිය යුතුය.
3. ගෙවය රකීමට හඳුන්නය වෙන යොමු කරන සම මත්ගයක්ම අවහිර කිරීමට ස්ථීරාව අවධනය යොමු කරයි.

(5272)

(141) - عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «قَالَ اللَّهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ}، قَالَ اللَّهُ تَعَالَى: حَمَدَنِي عَبْدِي، وَإِذَا قَالَ: {الرَّحْمَنُ الرَّحِيمُ}، قَالَ اللَّهُ تَعَالَى: أَثْنَيْ عَلَيَّ عَبْدِي، وَإِذَا قَالَ: {مَالِكِ يَوْمِ الدِّينِ}، قَالَ: مَجَدَنِي عَبْدِي، - وَقَالَ مَرَّةً: فَوَضَ إِلَيَّ عَبْدِي، - فَإِذَا قَالَ: {إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ}، قَالَ: هَذَا بَيْنِي وَبَيْنَ عَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ: {أَهْدَنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ، صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ}، قَالَ: هَذَا لِعَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ». [صحيح] - [رواہ مسلم]

(141) – අල්ලන්ගේ දූතයකුන් (සල්ලල්ලහු අලධිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකාශයකට මම සවන් දී ඇත්තෙනම් යයි පවසා අඩු නුරෝදිරා(රුඩ්යල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත් තා කරන ලදී. උත්තරීතර අල්ලන් මෙසේ පවසයි: "සලකය මාහා මත්‍ය ගත්තාඅතර අඩක් වශයෙන් බෙදාවෙන් කළෙමි. මත්‍ය ගත්තාත ඔහු ඉල්ලු දැනු. ගත්තා'අල්හම්දු ලිල්ලනි රබ්බිල් ආලමින්' යයි පව්සු විට උත්තරීතර අල්ලන්: මත්‍ය ගත්තාමා ප්‍රශ්නයකළේය' යයි පවසයි. ඔහු 'අර්-රහ්මනිර් රහීම්' යයි පව්සු විට උත්තරීතර අල්ලන්: මත්‍ය ගත්තාමාප්‍රස්ථුමට ලක් කළේය යයි පවසයි. ඔහු "මණිකි යව්මිද් දින්" යයි පව්සු විට ඔහු මත්‍ය ගත්තාමාකිර් තියට පත් කළේය යයි පවසයි. තවන් විටෙක මත්‍ය ගත්තාමාවෙන පව්රිය යයි පවසයි. ගත්තාඉදෑයක න්‍යාඛු වමුදේ වමුදෑයක නස්තර්න් යයි පව්සු විට, ඔහු මෙය මුහුමත් ගත්තා අතර පවතින්නකි. මත්‍ය ගත්තත ඔහු ඉල්ලු දැනු. ඔහු 'ඉහ්දිනස් සිරකාල් මූස්නකීම්, සිරකාල්දීන අන්ජම්ත අලධිහිම් ගයිරල් මග්දුබි අලධිහිම් වලල්-ලං්ලින්' යයි පව්සු විට, මෙය මත්‍ය ගත්තාසනුය. මත්‍ය ගත්තත ඔහු ඉල්ලු දැනු යයි ඔහු ඔහු පවසයි. [පූර්ව සඩක සහිත භාෂ්යයකි] - [ඉමත් මූස්ලිම් එය වත්තකර ඇතුළු]

විවරණය:

"හදීසුල් කුද්සී" දිව්‍ය ප්‍රකාශ සහිත හදීසයක උත්තරීතර අල්ලන් පවසා ඇති බව නබා (සල්ලල්ලෙහි අලයිහි වසල්ලම්) තුම්තණ්මේසේ දන්වාසිටියහ. සලකයේ සුරාජල්-ඉතිහැඩ මාහා මණග් ගත්තාඅතර කෙටස් දෙකකට බෙදාඅන්තෙම්. එහි එක් අඩක් මස්තූය. අනෙක් අඩ ඔහු සතුය.

එහි පළමු අඩ: ප්‍රගෝස්ති, පස්සුම හාකිර්තිය අල්ලන්ට පුද කිරීමය. මම ඔහුට ප්‍රතිඵල පිරිනමම්.

දෙවනි අඩ: බෞජන්වීම හා පත්‍රම, මම ඔහු වෙනුවෙන් පිළිතුරු දෙම්. ඔහු ඉල්ලන දේ මම ඔහුට පිරිනමම්.

සලන් ඉටු කරන්නා 'අල්හම්ද ලිල්ලනි රබ්බිල් ආලමීන්' යයි ප්‍රච්ඡා විට, 'මණග් ගත්තාමාප්‍රගෝසාකලේය' යයි අල්ලන් පවසයි. ඔහු 'අර්-රහ්මනිර් රහීම්' යයි ප්‍රච්ඡා විට අල්ලන්: මණග් ගත්තාමා පස්සුමට ලක් කලේය මට ප්‍රගෝසකලේය. මණග් ම්‍යුම්වලට කළ ආයිර්වදීයන් සම්බන්ධයෙන් ඔහු මාපිළිගත්තේය යයි පවසයි. ඔහු "මහිකි යව්මිද් දීන්" යයි ප්‍රච්ඡා විට, අල්ලන්: මණග් ගත්තාමා කිර්තියට පත් කලේය යයි පවසයි. එය විශාල ගෙණවයකි.

ඔහු: 'ඉය්යක න්‍යාමු වඉය්යක නස්තර්න්' යයි ප්‍රච්ඡා විට, 'මෙය මාහාමණග් ගත්තාඅතර වන්නක් යයි අල්ලන් පවසයි.

මෙම ආයනයේ අල්ලන් සතු පළමු අඩ "ඉය්යක න්‍යාමු" ඔබව පමණක් නමදිමු යන්නයි. එනම් අල්ලන් සතු දේවත්වය පිළිගනීම හානමදුම තුළින් ප්‍රතිච්‍රිත දක්වීමය. එමගින් අල්ලන් සතු අඩ අවසන් වන්නේය.

එම ප්‍රංශයේ දෙවන අඩ ගත්තාසතුය. එය 'ඉය්යක නස්තර්න්' නම් අල්ලන්ගෙන් උදව් ප්‍රතිමයි. උදව් කරන බව අල්ලන් ඔහුට ප්‍රතිඵේදී ඇත.

ඔහු 'ඉහ්දිනස් සිරකාල් මූස්තකීම් සිරකාල්ලදීන අන්ඡමින අලයිහිම් ගකිරල් මග්ලුබි අලයිහිම් වලල්-ලැල්ලීන්' යයි ප්‍රච්ඡා විට,

අල්ලේන්: මෙය මත්ත් ගත්තත්ත්වය යටහත්පහත්හඩිය හාපැනුමයි
මත්ත් ගත්තත්වය ඔහු ඉල්ලු දැඟැන. මම ඔහුගේ පත්‍රමට පිළිතුරු
දෙමි.

හදීසයේ නරය:

1. සූර්යාල් ගත්තත්වහි වදුගත්කම. උත්තරීතර අල්ලේන් එයට
'අස්සලන්' යනුවෙන් තම් කර ඇත.
2. උත්තරීතර අල්ලේන් තම ගත්තස්ම්බන්ධයෙන් දක්වන
සලකිලිමත්හඩිය විස්තර කරයි. එය ඔහුගේ ප්‍රගාසඩි
ඔහුගේ පස්සුම හැකුහුගේ කීර්තිය හේතුවෙන් ඔහු අගය
කිරීමට ලක්වන පරිදිය. එමෙන්ම ඔහු ඉල්ලු දැනමන්
පිරිනමන බව ද ඔහුට ප්‍රතියුෂ්න්නේය.
3. අල්ලේන්ට ප්‍රගාසකීරීම, යළි අවදි කරනු ලැබීම ගත
මෙනෙහි කීරීම, අල්ලේන්ගෙන් ප්‍රත්ථිනකීරීම, ඔහුට අවංක
ලෙස නමුදුම පිළිගන්වීම, සංඡ මත්ගය වෙන මග පත්‍රීම හා
ව්‍යසන මත්ග ගත අවවශ්‍ය කීරීම යන්දිය මෙම ගුද්ධ වූ සූර්ණව්
ඇතුළන් වී ඇත.
4. මෙම හදීසයෙන් සලක් ඉටු කරන්නත හැඳුන්නේ සූර්යාල්
ගත්තත්ව තමන් කියවූ විට, සලකයේදී තම හක්තිමත්හඩිය
ව්‍යුත්වයි යන්නයි.

(65099)

(142) - عن بريدة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «إِنَّ الْعَهْدَ الَّذِي
بَيَّنَنَا وَبَيَّنَهُمُ الصَّلَاةُ، فَمَنْ تَرَكَهَا فَقَدْ كَفَرَ». [صحيف] - [رواه الترمذى والنسائى وابن ماجه وأحمد]

(142) - අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව බුරෙයිදා(රූපියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත් තකරන ලදී. "සඩ්ලින්ම අප හැකුවුන් අතර පවතින ගිවිසුම සලකයයි. එහෙයින් කවරෙකු එය මග හඳුනෝ ද සඩ්ලින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය." [පූර්ව සඛක සහිත හදීසයකි] - []

විවරණය:

සඩ්ලින්ම මූස්ලිම්වරන් හා මූස්ලිම් නොවන දේවන්වය ප්‍රතික්ෂේප කරන්නන් හාකුහකයින් අතරින් වූ අතර පවතින ගිවිසුම හා ප්‍රතිඵ්‍යුතු සලකයයි. එහෙයින් කවරෙකු එය මග හඳුනෝ ද සඩ්ලින්ම ඔහු ප්‍රතික්ෂේප කළේය.

හදීසයේ හරය:

1. සලකයේ වදුගත්මක ගෙය, සඩ්ලින්ම එය දේවන්වය විශ්වීස කරන මූලික්වරයාහාදේවන්වය ප්‍රතික්ෂේප කරන කෙටිවරයානර වෙන් කරන්නකි.
2. ඉස්ලමයේ නීතිරිති මිතිසේකුගේ අභ්‍යන්තරයෙන් නොව ඔහුගේ මතුපිට තත්ත්වයෙන් පිහිටාන් බව ස්ථීර කිරීම.

(65094)

(143) - عن جابر رضي الله عنه قال: سمعت النبي صلى الله عليه وسلم يقول: «إِنَّ بَيْنَ الرَّجُلِ وَبَيْنَ الشَّرِكِ وَالْكُفْرِ تَرْكُ الصَّلَاةِ». [صحيح] - [رواه مسلم]

(143) - නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණක් කළ ප්‍රකාශයට මම සවන් දී අන්තේම් යයි පවසාපැවිර් (රැලියල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී. "මිනිසේකු හා දේවත්වයට ආදේශ කිරීම හා දේවත්වය ප්‍රතික්ෂේප කිරීම අතර වෙනස සලකය අත්හර දුම්මිය." [පූර්ව සඩක සහිත භාෂ්යකි] - [ඉමත් මුස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

අනිවත්යය සලකය මග හඳුම ගතා නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණක් අවවාශ කළහ. සඛ්‍යාත්‍යාචාරීන්ම පුද්ගලයකු හා බහුදේව ව්‍යෝගී මෙන්ම දේවත්වය ප්‍රතික්ෂේප කිරීමේ ඇද වැඩිම අතර පවතිනුයේ සලකය මග හඳුමය. සලකය ඉස්ලමයේ මූලිකාග අතරින් දෙවන මූලිකාගයයි. ඉස්ලමයේ එහි කරුණ අති වදුගත්ය. කවරෙකු එය අනිවත්යහඩය ප්‍රතික්ෂේප කරමින් එය අත්හඳියේ ද මුස්ලිම්ලිම්වරුන්ගේ සම්මුතියට අනුව ඔහු ප්‍රතික්ෂේප කළ අයකු මෙන් වේ. මැලිකමින් හා තොසලකිලිමත්කමින් කවරෙකු එය අත්හඳියේ ද ඔහු දේවත්වය ප්‍රතික්ෂේප කළ අයකු වේ. ඒ සම්බන්ධයෙන් සහඩබරුන්ගේ සම්මුතියන් සඳහන් වී ඇත. ඇතැම් අවස්ථාවල එය ඉටු කර තවත් අවස්ථාවල එය මග හරින්නේ නම් ඔහු ද මෙම දැඩි අවවාශයට යොමු කරනු ලැබන්නෙකි.

හදීසයේ භරය:

1. සලකයේ හට්‍යා සුරක්ෂිතව ඉට කිරීමේ මහිමය.
දෙවන්වය ප්‍රතික්ෂේප කිරීම හට්‍යාව්‍ය කිරීම අතර
වෙනස එයයි.
2. සලකය අත්හර එය මග හරින්නව වන දැඩි අවවශය.

(65093)

(144) - عن سالم بن أبي الجعْدِ قال: قال رجلٌ: ليتنِي صَلَّيْتُ فاسترْحْتُ، فكَأَنْتُمْ عَابُوا ذلِكَ عَلَيْهِ، فقال: سمعْتَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «يَا بَلْلُ، أَقِمِ الصَّلَاةَ، أَرْحُنَا بِهَا». [صحیح] - [رواہ أبو داود]

(144) – සහිත් ඉඩනු අඛල් ජ්‍යෙද් තුමාවිසින් වත්තාකරන ලදී. මිනිසකු: මම සලක් ඉට කර සත්‍යාසුම ලැබිය යුතු නොත්‍රේ ද! යයි ප්‍රතිසිය. එය ඔවුන් ඔහුට දේශ් නගන්නක් මෙන් විය. එවිට ඔහු: අල්ලන්ගේ දිනයක් කරමින් සිටි ප්‍රකණයකට මම සවන් දී ඇත්තෙම් යයි ප්‍රතිසාමෙසේ දන්වාසිටියේය: "අහෝව්ලේල්ල්! ඔබ සලක් ඉට කරන්න; එමගින් සත්‍යාසුම ලබන්න" [පුර්ව සඩක සහිත හදීසයකි] - [ඉමත් අඩු දහුද් එය වත්තාකර ඇත]

විවරණය:

සහඛත්‍රිත්‍රාත් අතරින් මිනිසෙකු: 'මම සලක් ඉට කර විවේක ගත යුතු නොත්‍රේ ද' යයි ප්‍රතිසිය. එය ඔහු අවට සිටි අය ඒ සඳහා දේශ් නගන්නක් මෙන් විය. එවිට ඔහු 'අහෝව්ලේල්ල්!' ඔබ සලකය සඳහා අදක් උස් හඩින් ප්‍රතිසාමෙන්න. තවද ඒ සඳහා ඉකමන් ප්‍රතිසාමෙන්න. එමගින් අපි සත්‍යාසුමට පත්වන්නෙමු. එය උත්තරාත්‍රාත් අල්ලන් සමග එහිදී ඇති කරගන්නා සාපු සම්බන්ධතාව හා හදුවනට හා ආත්මයට දුෂ්චරන

සනුසුමයි'. යනු නබී (සල්ලේලෙහි අලෙයිහි වසල්ලම්) තමණන් පවසනු මම අසාඛැන්තෙමි.' යයි කිය.

හදීසයේ භරය:

1. හදවතෙන් සනුසුම සලකය තුළින් ඇති වේ. එහිදී උත්තරාත්තර අල්ලන් සමග සංජු සම්බන්ධතාවන්වන බැවිනි.
2. නමදුම බරක් බවට පත් කර ගන්නනුත්තාහෙලදූතීම.
3. තමන්ට පවරුණු අනිවත්ය කටයුත්ත ඉටු කර තම වගකීමෙන් නිදහස් වන්න, එතුළින් සනුසුම ලබන අතර තත්පත්කම ඔහුට දෙනනු ඇත.

(65095)

(145) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، إِذَا كَبَرَ فِي الصَّلَاةِ، سَكَّتَ هُنْيَّةً قَبْلَ أَنْ يَقْرَأَ، فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ يَا أَبَيِ الْأَئْمَاءِ أَرَأَيْتَ سُكُونَكَ بَيْنَ التَّكْبِيرِ وَالْقِرَاءَةِ، مَا تَقُولُ؟ قَالَ «أَقُولُ: اللَّهُمَّ بَايِعُدْ بَيْنَ حَطَّاَيَاهِي كَمَا بَايَعْدَتَ بَيْنَ الْمَشْرِقَ وَالْمَغْرِبِ، اللَّهُمَّ نَقِّنِي مِنْ حَطَّاَيَاهِي كَمَا يُنْقَنِي التَّوْبُ الْأَبْيَضُ مِنَ الدَّنَسِ، اللَّهُمَّ اغْسِلْنِي مِنْ حَطَّاَيَاهِي بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ». [صحيح] - [متفق عليه]

(145) - අඩු භුරේදිරා(ර්ලියල්ලෙහු අන්තු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී: "අල්ලන්ගේ දුනයනුන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) සලකයේදී තක්විර් ප්‍රච්ඡා විට කුරුඳානය සඳ්ගෙනය කිරීමට පෙර මද වේළඳික් නිහඹ ව සිටියි. එවිට මම, "අල්ලන්ගේ දුනයනුන්! මත්ත් මව භාමණගේ පියාමබලට ක්‍රියාත්මක කරමි. (සලකයේ) තක්විරය හා කුරුඳාන් සඳ්ගෙනවා අතර ඔබේ නිහඹත්වයෙන් ඔබ අදහස් කරනුයේ කුමක් ද? ඔබ එහි කියවනුයේ කුමක් ද?" යොමු විමසාසිටියෙමි . එවිට එතුමා'මම මෙසේ පවසම්.'

اللَّهُمَّ بَايِعُدْ بَيْنَ حَطَّاَيَاهِي كَمَا بَايَعْدَتَ بَيْنَ الْمَشْرِقَ وَالْمَغْرِبِ، اللَّهُمَّ نَقِّنِي مِنْ حَطَّاَيَاهِي كَمَا يُنْقَنِي التَّوْبُ الْأَبْيَضُ مِنَ الدَّنَسِ، اللَّهُمَّ اغْسِلْنِي مِنْ حَطَّاَيَاهِي بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ "අහෝදෙවියනි! තැගනහිර හාබෙහිර අතර ඔබ දුරස් කළක් මෙන් මාතර භාමගේ පෘකම් අතර දුරස් කරනු මෙව. අහෝදෙවියනි! සූදු වස්තාය කිලිවෙන් පිරිසූදු කරනු ලබන්නක් මෙන් මත්ත් පෘයන් පිරිසූදු කරනු මෙව! අහෝදෙවියනි! මත්ත් වර්දී ජලයෙන්, පිනි දියෙන් භාසීන ජලයෙන් සෙස්හාරනු මෙව!" යොමු ප්‍රච්ඡාහ. [පූර්ව සංඝ සහිත භාෂ්යයකි] - [ඛුහන් භාමුස්ලිම් හි වත්තාවේ ඇතා]

විවරණය:

නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් සලකය සඳහා තක්විර් ප්‍රච්ඡා විට සූරාඅල්-ඉත්තිහාපරණය කිරීමට පෙර සූදු වේළඳික් නිහඹ ව සිටියනු. එහිදී ඇතැම් ප්‍රත් එනවින් සමග

ඒතුමණක්ම සලකය ආරම්භ කළහ. එසේ වත් තව් ඇති ප්‍රති
ලනාඅතරින් මෙය එක් ප්‍රත්ථිත ව්‍යුත්. ආදායා විෂය නොවේ. ආදායා විෂය නොවේ.
بَاعْدَ بَيْنَ الْمَشْرُقِ وَالْمَغْرِبِ ، اللَّهُمَّ نَقِّي مِنْ حَطَّا يَابِيضُ مِنْ
الْدَّنَسِ ، اللَّهُمَّ اغْسِلْنِي مِنْ حَطَّا يَابِيضُ بِالْمَاءِ وَالثَّلْجِ وَالْبَرَدِ

නොරුම : යා අල්ලහේ! නමුගෙනහිර භාබටහිර අතර ඔබ දුරස්
කළක් මෙන් මාභාමණග් ප්‍රසාදන් අතර දුරස් කරනු මතාව! යා
අල්ලහේ! සූදු වස්ත්‍රයක කිලිටි පිරිසූදු කරනු ලබනවක් මෙන්
මණග් ප්‍රසාදන්ගෙන් මාපිරිසූදු කරනු මතාව! ජලය, පිනි කඩ භා
හිම තුළින් මණග් ප්‍රසාදන්ගෙන් මාසේද්‍රා හරනු මතාව! එය,
නමුගෙනහිර භාබටහිර කවදන් හමු නොවන සේ වෙන්ව
පවතින්නක් මෙන් තමන් අතර භාතම ප්‍රසාදන් අතර එහි
තමන් නොවැටන සේද් ඒ සමග එකිනෙක හමු නොවන සේද්
දුරසක් ඇති කරන මෙන් ද, එසේ එහි වුවනේ නම් සූදු
වස්ත්‍රයකින් කිලිටි ඉවත් කරන්නක් මෙන් එය ඉවත් කර
පිරිසූදු කරන මෙන් ද, ඔහුගේ වර්දිවලින් ඔහුව සේද්‍රා එහි
උණුසූදුම භාජිහි රෝණය ජලය, පිණි දිය, භාසිනල වනුර වත්
සිසිල් පිරිසූදු දෙයින් සිසිල් කරන මෙන් ද කෙරෙන ඉල්ලීමකි.

භාද්‍යසයේ භරය:

1. හඩ නගාඉවු කරන සිලකයක වුව ද 'දුඛාලල් ඉස්තිල්නහ්' නම් ප්‍රත්ථිත ප්‍රත්ථිත නිහඹව කිම.
2. අල්ලහේගේ දුනයක්න් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) ක්‍රියා
කළ මෙන්ම නිහඹව සිටි සම තත්ත්වයක් ගනුම දන
ගත්ම සඳහාසනභාවිරුන් තුළ තිබූ උනන්දුව.
3. "දුඛාලල් ඉස්තිල්නහ්" හෙවත් ප්‍රත්ථිත ප්‍රත්ථිත ප්‍රත්ථිත
වෙනත් ප්‍රත්ථිත ප්‍රත්ථිත ප්‍රත්ථිත ප්‍රත්ථිත ප්‍රත්ථිත
එසේ නඩ තුමණන් විසින් වත්තකර ඇති එම ප්‍රත්ථිත ප්‍රත්ථිත

ප්‍රත්ථිනවින් අනුගමනය කරමින් ඒවාස්කීනෙක වරයෙන් වරය ගෙනවින් කියවීමය.

(3104)

(146) – عَنْ أَبْنَىْ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَرْفَعُ يَدَيْهِ حَدْوَ مَنْكِبِيهِ إِذَا افْتَنَحَ الصَّلَاةَ، وَإِذَا كَبَرَ لِلرُّكُوعِ، وَإِذَا رَفَعَ رَأْسَهُ مِنَ الرُّكُوعِ، رَفَعُهُمَا كَذَلِكَ أَيْضًا، وَقَالَ: «سَمِعَ اللَّهُ لِمَنْ حَمِدَهُ، رَبَّنَا وَلَكَ الْحَمْدُ»، وَكَانَ لَا يَفْعُلُ ذَلِكَ فِي السُّجُودِ. [صحيح] - [متفق عليه]

(146) – ඉඩිනු උමර් (රැලියල්ලෙහු අන්හුම) තුම්ඩිසින් වත්තකරන ලදී. “සඛලින්ම අල්ලන්ගේ දූතයන්නේ (සල්ලල්ලෙහු අලෙයිහි වසල්ලම්) සලකය ආරම්භ කරන විට ද රකුද සඳහාඅල්ලනු අක්බර් යයි තක්විර් පවසන විට ද තම දත් තම උරහිස ට සමන්තර ව ඔසවන්නෙකු වූහ. රකුදවෙහි සිට තම හිස ඔස වන විට ද එලෙසම එනුමතම දත් ඔසවයුම්අල්ලනු ලිමන් හමිදා රඛිලනාවලකල් හමිදු යයි ප්‍රශ්නූහ.” එනුමාසුජ්ද්හි එලෙස සිදු නොකළහ. [පුර්ව සඩක සහිත හදිසයකි] - [බූහන් හාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

සලකයේ ස්ථාන තුනක තම දෙඅන් සමන්තරව හෝ උරහිසට සමන්තරව හෝ නුම්තන්තරව ප්‍රතිඵලිය හැඳුනුමන්නේ ස්ථිස්වූහ. එනම්: උරහිසෙහි සන්ධිය හඳුනුව අතර පවතින කෙටසයි.

පලමු ස්ථානය: සලකය ආරම්භ කරන විට, ආරම්භක තක්විරය පවසන අවස්ථාවේ.

දෙවන ස්ථානය: රකුද ඉරියවීට සඳහාතක්විර් පවසන විට,

තුන්වන සේපාය: රැකුද ඉරියවීමෙන් තම හිස ඔසවා "සම්පූල්හෙනු ලිමන් හමිදාරබිඛනාවලකල් හම්දු" යයි පට්චන විට.

සුජ්‍යදය ආරම්භ කරන විට හෝ ඉන් නග්‍රීතින විට හෝ එනුමණන්ගේ දෙඳන් එසේ එසේවී නතා.

හදීසයේ භරය:

1. සලකයේ දෙඳන් එසවීමේ යථ්‍යය නම්, සඛ්‍යීන්ම එය සලකය සඳහාවන අලංකරයක් මෙන් ම ගුද්ධ වූ අල්හෙන්ව ගරුඩුමන් කිරීමකි.
2. නඩි (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණන් තම දෙඳන් එසවූ සිවිවත් සේපායක් පිළිබඳව සඳහන් වේ. අඩු හමිද් අස්-සුත්දී තුම්ඡල ද්‍රිද් හාවෙනන් අය එසේ වත්තකර ඇත. එනම්, රකඟාන් තුනකින් හරකඟාන් හතරින් යුත් සලකයේ දී පළමු තැන්හුද් කිමෙන් පසු නග්‍රීතින පට්ච්‍යාවය.
3. එමෙන්ම නඩි (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණන් සේපර්ග කිරීමෙන් තෙත්ව තම දෙකන්වලට සමන්තරව තම දෙඳන් ඔසව්‍යැනි බවටත් සඳහන් වී ඇත. බුහත් හා මූස්ලිමිහි සඳහන් වත්තක මැණික් ඉඩිනු භුවෙයිරස් තුමා විසින් මෙසේ ප්‍රකණ කර ඇත. සඛ්‍යීන්ම අල්හෙන්ගේ දිනයනු සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තක්වීර් පට්චන විට තම අන් දෙක තම කන් දෙකට සමන්තරව ඔසවා ගන්හා.
4. "සම්පූල්හෙනු ලිමන් හමිදා යයි ප්‍රඩීම සලකය මෙහෙයවන ඉමත් පමණක් සතු කත්‍යයකි. ඔහුව පිළිපිටින මෘත්‍යම්වරු "රඩිඛනවලකල් හම්දු" යයි පට්චනු ඇත.

5. රුකුල ඉරියව්වෙන් පසු "රඩ්බනඩලකල් හම්දු" යේ ප්‍රකාශ කිරීම කුම හතරකින් පවතින බව නඩි (ස්ලේල්ලේනු අලයිහි වසල්ලම්) තුමණන් විසින් සහතික කර ඇත. මෙය ජ්‍යෙෂ්ඨ අතරින් එකක් පමණි. වඩක් උතුම් වන්නේ වර්යෙන් වරය ජ්‍යෙෂ්ඨ එකක් එකක් කුමයක් වෙනස් කර අනුගමනය කිරීමය.

(3095)

(147) - عَنْ عُبَادَةَ بْنِ الصَّامِيتِ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لَا صَلَاةَ لِمَنْ يَقْرَأُ بِفَاتِحةِ الْكِتَابِ». [صحیح] - [متفق علیہ]

(147) – අල්ලන්ගේ දූනයණන් (ස්ලේල්ලේනු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට උබඳුවේනු අස්-සම් න් (රුක්කාල්ලේනු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී: “කවරෙකු අල් කුර්ඛානයේ ආරම්භය (සුරාජල් ගතිහා) පර්යනානෙකලේ ද ඔහුට සලකය වලංගු වන්නේ නත්තා.” [පුරුෂ සඩක සහිත හදීසයකි] - [බූහන් හැමුස්ලීම් හි වත්තාවේ ඇතා]

විවරණය:

සුරාජල්-ගතිහාපර්යනය කිරීමෙන් තෙරව සලකය වලංගු නෙවින බව නඩි (ස්ලේල්ලේනු අලයිහි වසල්ලම්) තුමණන්ස්හැඳිලි කළහ. එය සම් රකෘතයකම කළ යුතු 'රුක්න්' හෙවත් සලකයේ මූලිකංගයකි.

හදීසයේ භරය:

1. සුර්යල්-ගතිහා කියවීමට හක්තියක් තිබිය දී එය වෙනුවට වෙනත් සුරඩික් පර්යනය කිරීම අනුමත වන්නේ නත්තා.
2. සුර්යල්-ගතිහාසලකයේ එක් මූලිකංගයක් වන බ්ලීන් උවමනුවන් හෝ නැංනැඳුවන් හෝ මතක වීමෙන් හෝ

ඒය පර්‍යන්තය කරනු නෙරුබත්තේ නම් එම රකඟාතය
අවලංගුය. රැක්න් හෙටත් මූලිකාග පෙළුවේ අත්හරිය
නොහිතු.

3. ඉමත් රැකු: ඉරියවීවට ලැඟුවේ විට සුරජල්-ඉතිහෘත්‍යනය
ම්‍යුම්මිගෙන් මග භාරනු ඇත.

(5378)

(148) - عن أبي هُرَيْرَةَ رضي الله عنه: أنه كان يُكَبِّرُ في كُلّ صَلَاةٍ مِنَ الْمَكْتُوبَةِ وَغَيْرِهَا، في رَمَضَانَ وَغَيْرِهِ، فَيُكَبِّرُ حِينَ يَقُولُ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْكَعُ، ثُمَّ يَقُولُ: سَمِعَ اللَّهُ لِمَنْ حَمَدَهُ، ثُمَّ يَقُولُ: رَبَّنَا وَلَكَ الْحَمْدُ، قَبْلَ أَنْ يَسْجُدَ، ثُمَّ يَقُولُ: اللَّهُ أَكْبَرُ حِينَ يَهْوِي سَاجِدًا، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ مِنَ السُّجُودِ، ثُمَّ يُكَبِّرُ حِينَ يَسْجُدُ، ثُمَّ يُكَبِّرُ حِينَ يَرْفَعُ رَأْسَهُ مِنَ السُّجُودِ، ثُمَّ يُكَبِّرُ حِينَ يَقُولُ مِنَ الْجُلُوسِ فِي الْإِثْنَيْنِ، وَيَفْعُلُ ذَلِكَ فِي كُلِّ رَكْعَةٍ، حَتَّى يَفْرَغَ مِنَ الصَّلَاةِ، ثُمَّ يَقُولُ حِينَ يَنْصَرِفُ: وَالَّذِي تَفْسِي بِيَدِهِ، إِلَيْ لَأْفَرْبُكُمْ شَبَهَا بِصَلَاةِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، إِنْ كَانَتْ هَذِهِ لَصَلَاةً حَتَّى فَارَقَ الدُّنْيَا. [صحيح] - [متفق عليه]

(148) - අඛ භුරෙයිරු(රූපියල්ලෙහු අන්හු) තුමේසින් මෙසේ වත්තා කරන ලදී: අනිවත්යය සම් සැලකයක මෙන්ම රමුන් හා අනෙකුන් මස්වල ඉට කරනු ලබන සෙසු සැලක්වල ද එනුමා තක්වීර් පවසන්නෙකු විය. ඒ අනුව එනුමා නගී සිටින විට තක්වීර් පවසයි, පසුව රුකු කරන විට ද තක්වීර් පවසයි. පසුව සම්පූර්ණ ලිමන් හමිදායනුවෙන් පවසයි. සුපුද් කිරීමට පෙර රඩ්ලනාවලකල් හම්දු යයි පවසයි. පසුව සුපුද් කිරීම සඳහා නමුවන විට අල්ලෙහු අක්බර් යයි පවසයි. සුපුද්හි සිට තම හිස ඔසවන විට ද තක්වීර් පවසයි. පසුව තුවනත් සුපුද් කරන විට තක්වීර් පවසයි. සුපුද්හි සිට තම හිස ඔසවන විට ද තක්වීර් පවසයි. දෙවන රකාතාගේ ඉදුමෙන් නගීටින විට ද තක්වීර් පවසයි. එලෙස සැලකය අවසන් වන තුරුම සම් රකාතායකම සිදු කරයි. පසුව හඳු මෙසේ පවසයි: මත්‍යේ ආත්මය කුවුරුන් සන්නකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසම්. සඛලීන්ම මෙලෙඩින් සමුගන්නාතෙක් තම සැලකයේ ක්‍රමය මෙලෙස්ම වී නම්, මම අල්ලන්ගේ දිනයක්න්ගේ (සල්ලල්ලෙහු අලයින් වසල්ලම්) සැලකයට සමඟ වීමෙන් තුළලට වඩා සම්පයෙන් සිටිම්. [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහන් හැමුස්ලිම් හි වත්තන්වී ඇතා]

විවරණය:

නඩ් (සල්ලේහු අලදිහි වසල්ලම්) තුමණන්ගේ සලකයේ ස්වරූපයෙන් කෙටුවක් අඩු නුරෝධීරා(රූපියල්ලේහු අන්හු) තුමා විසින් මෙසේ වත්තකර සිටියි. එනුමස්ලකය සූදකම් වී ඒ සඳහා නඩ් සිටින විට, ප්‍රත්මින්හක තක්බීරය පවසයි. පසුව රැකුව වෙත විතන් වන විටන් සුපුද් කරන විටන් සුපුදයෙන් තම හිස ඔසවන විටන් දෙවන සජද්ධි ඉවු කරන විටන් රකඟාත් තුනේ හෝ භනරේ සලකයන්හි දෙවන රකඟාතයේ පළමු තැපහ්නුද් සඳහා වඩා වීමෙන් පසු නඩ්ට සිටින විටන් තක්බීර පවසයි. පසු ව සලකය නිමකරන තෙක් සියලු රකඟාත්වල දී මෙලෙස කටයුතු කරයි. එනුමා රැකුවෙන් තම පිට ඔසවා ගන්නා අවස්ථාවේ සම්ඛ්‍යාව ලිමන් හමිද්‍යායි පවසයි. පසුව නඩ්ටිමින්ම 'රඩ්බනා ලකල් හමිද්' යයි පවසයි.

පසුව අඩු නුරෝධීරා තුමා සලකයෙන් හැඳුරන අවස්ථාවේ මෙසේ පවසයි: 'මණග් ආත්මය ක්වුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරාපවසම්. සඛ්‍යාත්ම මෙලෙඩ් සමුගන්නාතෙක් තම සලකයේ ක්‍රමය මෙලෙසම වී නම්, මම අල්ලන්ගේ දිනයකන් (සල්ලේහු අලදිහි වසල්ලම්) තුමණන්ගේ සලකයට සමන වීමෙන් නුම්ලට වඩා සම්පයෙන් සිටිම්' යයි ප්‍රච්ඡීය.

හදීසයේ හරය:

1. රැකුවෙන් නඩ්ටින අවස්ථාවේ හර, නැවත නඩ්ටින සෙසු සම ඉරියටිවක අතරවත්යේම තක්බීර පවසනු ඇත. රැකුවෙන් නඩ්ටින විට 'සම්ඛ්‍යාව ලිමන් හමිද්‍යායි පවසනු ඇත.

2. නඩි (සල්ලලේෂු අලයිහි වසල්ලම්) තුමණන්ට පිළිපදිමටත් එතුමණන්ගේ සුන්නව් ආරක්ෂකිරීමටත් සහභාවිත තුළ තිබූ උනන්දුව.

(65098)

(149) - عن ابن عَبَّاسٍ رضيَ اللَّهُ عنْهُمَا عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أَمْرُتُ أَنْ أَسْجُدَ عَلَى سَبْعَةِ أَعْظَمِ: عَلَى الْجَبَّةِ وَأَشَارَ بِيَدِهِ عَلَى آنِفِهِ، وَالْيَدَيْنِ، وَالرُّكْبَتَيْنِ، وَأَطْرَافِ الْقَدَمَيْنِ، وَلَا نَكْفِتُ الشَّيَابَ وَالشَّعَرَ». [صحیح] - [منفق عليه]

(149) – නඩි (සල්ලලේෂු අලයිහි වසල්ලම්) තුමාපුකන කළ බව ඉඩිනු අඩ්ලස් (රැලියල්ලේෂු අන්තු) තුමාවිසින් වත්තාකරන ලදී. “ගරීර අවයව හතක් මත සුජුද් කිරීමට මාඡන කරනු ලද්දෙම්. යයි, තම අතින් තම නළල, නසිය අත් දෙක, දණහිස් දෙක, දෙපා ඇගිලි තුඩු ද, පෙන්වූහ. “වස්ත්තාය හෝහිසිකෙස් හෝඅප එකනු නෙකළ යුතුය.” [පුරුෂ සඛක සහිත හඳුසියකි] - [බුහන් භාමුස්ලිම් හි වත්තාවි ඇතා]

විවරණය:

සලන් ඉටු කරන අවස්ථාවේ ගරීර අයවය හතක් මත සුජුද් කිරීමට අල්ලන් තමන්ට නියෙන් කළ බව නඩි (සල්ලලේෂු අලයිහි වසල්ලම්) තුමණන්ස්හඳිලි කළහ. ඒවනම්:

පළමුවන්න: නළල, එය නසිය හඳුස්වලට ඉහළින් මූහුණේ පත්‍රලි ව පවතින කෙටසයි. නඩි (සල්ලලේෂු අලයිහි වසල්ලම්) තුමණන් නසිය ද පෙනෙනු පතින විය යුතු බව සහතික කරමින්, නළල හානසිය එම කරණු හතින් එකම අවයවයක් බව පහඳිලි කරමින් තම අතින් තම නසිය පෙන්වූහ.

දෙවන් භානුන්වනි අවයව වනුයේ අත් දෙකය.

සිව්වන් භාපස්වනි අවයව වනුයේ දණහිස් දෙකය.

සයවන් හාසන්වන් අවයට වනුයේ දෙපැජැගිලි ය.

සුජුද් කරන විට අපගේ හිසකෙස් බඳ හෝ අපගේ අඩුම් එකට එකතු නොකරන ලෙස එනුමතණ් අපට අණ කළහ. ඒ වෙනුවට, ඒවාලිම පතින වන්නට සලසා එම අවයට සමගම සුජුද් කරනන්නට අපි ඉඩ භාජියෙමු.

හදීසයේ භරය:

1. සලකයේදී, එම අවයට හන මත සුජුද් කිරීම අනිවත්යය චේ.
2. සලකයේදී අඩුම් හාසිසකෙස් බඳ ගනීම පිළිකුල් සහගතය.
3. සලන් ඉටු කරන්නනම සලකයේදී මද වේලවික් රදී සිටිය යුතුය. එය තම සුජුදයේ ඉරියටිවන් හන පෙළුවිට නිසි අයුරින් තබයානීමට හක්කිවන පරිදිය. ආගමනගත කළ දැක්රයන් එහි ප්‍රච්චන තරමට එහි දී ඔහු රදී සිටියි.
4. හිසකෙස් එකට බඳ ගනීමේ තහනම විශේෂයෙන්ම කන්තඩින්ට නොඩී පිරිමින්ට අදාළ වන්නේය. හේතුව කන්තඩි සලකයේදී ඒවාඡාවරණය කිරීමට අණ කර ඇති බවිනි.

(10925)

(150) - عَنْ أَبِي أُمَامَةَ قَالَ: حَدَّأَنِي عَمْرُو بْنُ عَبَّاسَةَ رضِيَ اللَّهُ عَنْهُ أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «أَفْرَبُ مَا يَكُونُ الرَّبُّ مِنَ الْعَبْدِ فِي جَوْفِ الظَّلَلِ الْآخِرِ، فَإِنْ اسْتَطَعْتَ أَنْ تَكُونَ مِمَّنْ يَذْكُرُ اللَّهَ فِي تِلْكَ السَّاعَةِ فَفَعْلُكُنْ». [صحيح] - [رواوه أبو داود والترمذى والنمسائى]

(150) - අඩු උමත් රූපියල්ලනු අන්හු - තුමේසින් වත්තකරන ලදී. සබඳින්ම නඩි (සල්ලල්ලනු අලධිහි වසල්ලම්) තුමණන් කළ ප්‍රකණයකට තමන් සවන් දී ඇති බව පවසමින් අම්ර ඉඩනු අඛසා (රූපියල්ලනු අන්හු) තුමා මට මෙසේ පවසා සිටියේය. "පරමධිපතියණන්, සිය ගත්තත බෙහෙවින් සම්ප වනුයේ රත්තියේ අවසන හානයේදීය. එම හෝතා කුණයේ අල්ලන්ව මෙනෙහි කරන්නන් අතරින් ඔබ ද කෙනෙකු වීමට ඔබ හක්කියව් දරන්නේ නම්, එසේ වනු." [පූර්ව සබක සහිත හදීසයකි] - []

විවරණය:

"පරමධිපතියණන්, සිය ගත්තත බෙහෙවින් සම්ප වනුයේ රත්තියේ අවසන හානයේදීය. එම හෝතා කුණයේ අල්ලන්ව මෙනෙහි කරන්නන් අතරින් ඔබ ද කෙනෙකු වීමට ඔබ හක්කියව් දරන්නේ නම්, එසේ වනු." යයි නඩි (සල්ලල්ලනු අලධිහි ව සල්ලම්) තුමණන් දත්ත්වූහ.

හදීසයේ භාරය:

1. රත්තියේ අවසන් හානයේ අල්ලන්ව මෙනෙහි කිරීම සඳහා මුස්ලිම්වරයාදීර ගත්වීම.
2. අල්ලන්ව මෙනෙහි කිරීමට ප්‍රත්ථිනකිරීමට හසුලන් ඉවු කිරීමට මහිමයෙන් එකිනෙකට වෙනස් වුණු කුණ වේලවින් ඇත.

3. මිරක් තුමාමෙසේ ප්‍රච්චයි: "පරමධීපතියක්න්, සිය ගත්තත බෙහෙවින් සමීප වනුයේ" යන ප්‍රකාශය හා "ගත්තාතම පරමධීපතිට බෙහෙවින් සමීප වනුයේ සූජුද් කරමින් සිටිය දීය" යන ප්‍රකාශය අතර වෙනස නම්, පළමුවන්නෙහි අදහස පරමධීපතියක්න් ගත්තත වඩක් සමීපයෙන් සිටින වේලක් පහදිලි කිරීමය. එය මධ්‍යම රත්තිය වේ. දෙවන්නෙහි අදහස ගත්තතම පරමධීපතිට බෙහෙවින් සමීපයෙන් සිටින තන්ත්වය පහදිලි කිරීමය. එනම් එය සූජුද් කරන අවස්ථාවයි.

(3236)

(151) - عن جَرِيرٍ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: كُنَّا عِنْدَ النَّجِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ, فَأَتَرَ إِلَى الْقَمَرِ لَيْلَةً - يَعْنِي الْبَدْرَ - فَقَالَ: إِنَّكُمْ سَتَرَوْنَ رَبِّكُمْ كَمَا تَرَوْنَ هَذَا الْقَمَرَ, لَا تُضَامُونَ فِي رُؤْيَايَتِهِ, فَإِنْ أَسْتَطَعْتُمْ أَنْ لَا تُغْلِبُوا عَلَى صَلَاتِ قَبْلِ طُلُوعِ الشَّمْسِ وَقَبْلِ غُرُوبِهَا فَافْعُلُوا» ثُمَّ قَرَأَ: «وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلِ طُلُوعِ الشَّمْسِ وَقَبْلِ الْغُرُوبِ» [صحيح] - [متفق عليه]

(151) - ජරීර් ඉඩනු අබදුල්ලහ් (රඹයල්ලහු අන්හු) තුමාවිසින් වත්තකරන ලදී: අපි නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ඉදිරියේ සිටියෙමු. එවිට එනුමතණ්පූන් සඳ රත්නයක වන්ද්‍යාදෙස බලා මෙසේ ප්‍රච්ඡාහා. “මැඟ මේ වන්ද්‍යාදකින සේ සඛලින්ම ඔබේ පරමධිපතිව ඔබ දකිනු ඇත. ඔහුව දකිමේදී ඔබ වෙහෙසට පත් නෙවිනු ඇත. තවද හිරි උද්ධිමට පෙර හාංය අවරට යමට පෙර පවතින සලකය අනපසු නෙකිරීමට ඔබට හකිනම් ඔබ ඉවු කරනු. යයි ප්‍රච්ඡාහා. පසුව 'හිරි උද්ධිමට පෙර හාඅවරට යමට පෙර ඔබේ පරමධිපතිගේ ප්‍රගෘෂඩ තුළින් ඔබ සුවිශ්දේද කරනු' යන (අර්ථය ඇතුළත්) පසිය එනුමතණ්පූරුණය කළහ. [පූර්ව සඩක සහිත හඳීසයකි] - [බූහත් හාමුස්ලම් හි වත්තක්වී ඇත]

විවරණය:

එක් දිනක් රත්නයේ සහඩවිරැ නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් සමග සිටියන. එවිට එනුමතණ් (දහ හතරවති වන්ද දින) වන්ද්‍යාදෙස බලා මෙසේ ප්‍රච්ඡාහා. සඛලින්ම දේවත්වය විශ්වාස කළ මූලික්වරු කිසිදු සකයකින් තෙරව, තම පරමධිපතියන්ට දසින්ම දකා බලනනු ඇත. උත්තරීතර අල්ලහ්ට දකින අවස්ථාවේ ඔවුන් තද බදයට පත් තෙතුවති. ඔවුනට වෙහෙසක් හෝ දුෂ්කරත්වක් හෝ හට තෙහෙත්. පසුව අල්ලහ්ගේ දුනයන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රච්ඡාහා. ග්‍රෑම් සලකයෙන් සහ අසර සලකයෙන් ඔබේ අවධනය වෙනතකට යෙමු කරන හේතු

සඩක කපාහරු, කණ්ඩයමක් ලෙස නියමිත වේලක්වී ඒ දෙක සම්පූර්ණයෙන් ඉටු කිරීමට ඔබට හකි නම්, සඛලින්ම එය සර්ව බලධාන් අල්ලන්ගේ මූහුණ දකිනට හේතුවක් වනු ඇත. පසුව නබ් (සල්ල්ලැහු අලදිහි වසල්ලම්) තුමණක්මේසේ පර්‍යන්තය කළහ. "හිරු උද්ධිමට පෙර හා අවරට යම්ට පෙර ඔබේ පරමධිපතිගේ ප්‍රගංසණ තුළින් ඔබ සුවිශ්දේ කරනු"

හදිසයේ භරය:

1. ස්වර්ගයේදී උත්තරීනාර අල්ලන්ව දකින බවට දේවත්වය විශ්වීස කළවුන්ට කෙරෙන ගුහරුවේය.
2. සහතික කිරීම, දිරිගන්වීම සහ උදහරණ ප්‍රච්ඡීම ඇරුණුම් කිරීමේ ක්‍රම අතරින් සමහරකි.

(5657)

(152) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَرَأَ فِي رَكْعَةِ الْفَجْرِ:
 {قُلْ يَا أَيُّهَا الْكَافِرُونَ، وَقُلْ هُوَ اللَّهُ أَحَدٌ}. [صحیح] - [رواه مسلم]

(152) - අඩු නුරෝදිරු(රුහිල්ලනු අන්තු) තුමනිසින් මෙසේ වත්තා කරන ලදී: සඛලින්ම අල්ලන්ගේ දුනයනු(සල්ලැහු අලදිහි වසල්ලම්) ගජ්ර සලනයේ රකඟාන් දෙකෙහි "කුල් යාඅය්යුහල් කනිරුන්..." සහ "කුල් නුවල්ලනු අහද්..." යන සුරාදෙක පර්‍යන්තය කළහ. [පූර්ව සඩක සහතික හදිසයකි] - [මුමණි මුස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

ගජ්ර සලනයට අදාළ රකඟාන් දෙකෙහි සුරනුල් ගනිහනවන් පසු පළමු රකඟානයේ 'කුල් යාඅය්යුහල් කනිරුන්' (සුරාඅල්-කනිරුන්) සහ දෙවන රකඟානයේ 'කුල් නුවල්ලනු අහද්' (සුරා

අල්-ඉහ්ලිස්) පර්යනය කිරීම නඩු (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමන්තුය කළහ.

හදීසයේ භරය:

1. ගජ්‍ර සලකයට අදාළ සූත්‍රන්නයෙන් දී සූරෘල්-ඉතිහාසට පසු මෙම සූර්චින් දෙක පර්යනය කිරීම සතුවුදාකය.
2. මෙම සූර්චින් දෙකට සූරෘල්-ඉහ්ලිස් යනුවෙන් කියනු ලැබේ. ඊට හේතුව සූරෘල්-කෑරිජන්හි අල්ලන් භර දමා බහුදේවව්‍යීන් වන්දනමන කරන සියලු දැසීන් නිදහස් වීම එහි ඇතුළත්ව ඇත. සඛ්‍යාත්මක ඔවුන් අල්ලන්ගේ ගත්තන් නෙවින්නේ. මන්ද ඔවුන් අල්ලන්ට ආදේශ තබීම මගින් ඔවුන්ගේ ක්‍රියවන් නිශ්චිල වනු ඇත. නමුදුමට සූදුස්සා වනුයේ සූවිගුද්ධ අල්ලන් පමණ ය. එමෙන්ම සූරෘල්-ඉහ්ලිස්හි අල්ලන්ට එකීය කරණයට පත්කිරීම, ඔහුට අවංකන්වය පුද කිරීම හැකුහුගේ ගුණාග විස්තර කිරීම ඇත.

(11256)

(153) - عن أبي موسى الأشعري رضي الله عنه: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ صَلَّى الْبَرْدِينَ دَخَلَ الْجَنَّةَ» [صحيح] - [متفق عليه]

(153) - සඛල්ලින්ම අල්ලන්ගේ දුනයන්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු මූසා අල්-අෂ්ථාරී (රැඹයල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී: "සිසිලස දෙන අවස්ථාවන් දෙකෙහි සලන් ඉටු කරන්නා ස්වර්ගයට පිවිසිය." [පූර්ව සඛක සහිත හදීසයකි] - [බූහත් හමුස්ලිම හි වත්තාවේ ඇතා]

විවරණය:

සිසිල් අවස්ථාවන් දෙකෙහි කරනු ලබන සලකයන් උනන්දුවෙන් ඉටු කළ යුතු බවට නඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් දිරි ගන්වීම. එනම් ග්‍රෑත් හෘසර් යන සලන් දෙකයි. එහි වගකීම ඉටු කිරීම පිණිස නියමින වේලෙන්හි හා සමුහිකව ඉටු කිරීම සඳහා පම්පෙන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසීමට එය හේතු සඛකයක් වන බව ගුහාත්වී දන්වසිටියේය.

හදීසයේ නාරය:

1. ග්‍රෑත් හෘසර් සලන් අවධනයෙන් ඉටු කිරීමේ මහිම ය.
සඛල්ලින්ම ග්‍රෑත් සලකය සඳහා නින්ද යන අවස්ථාවෙහි පිහිටා ඇති අතර අසර් සලකය මිනිසනම වඩකටයුතු සඳහා නිරතවන අවස්ථාවෙහි පිහිටායි. එහෙයින් කවරෝකු ඒ දෙක අවධනයෙන් ඉටු කළේ ද එය සෙසු සලකයන් සඳහා අවධනය යෙමු කිරීමට වඩවදිගත් වන්නේය.
2. ග්‍රෑත් හෘසර් සලකයන් "අල්-බරදයින්" සිසිල් අවස්ථාවන් දෙක යැයි නම් කර ඇත්තේ, ඇත්තෙන්ම ග්‍රෑත් සලකය පිහිටායුත්තේ රත්තියේ සිසල පවතින වේලෙන්වය. අසර් සලකය පිහිටායුත්තේ දහවලේ සිසිල පවතින වේලෙන්වය.

එය උණුසුම් වේලංක ව්‍යව ද රීට පෙර වේලංක්වී පඩනි උණුසුමට වඩාසැඩි ය. එසේ නත්හෙන් හිරුට හස්දුට, සදු දෙකක් යයි පවසනු ලබන්නක් මෙන් අඩ්ලවනය යන විෂය යටතේ නම් කර තිබෙන්නට පූජාවන.

(4198)

(154) - عن جندب بن عبد الله القسري رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «مَنْ صَلَّى صَلَاةَ الصُّبْحِ فَهُوَ فِي ذَمَّةِ اللَّهِ، فَلَا يَظْلِبُنَّكُمُ اللَّهُ مِنْ ذَمَّتِهِ بِشَيْءٍ، فَإِنَّمَا مَنْ يَظْلِبُهُ مِنْ ذَمَّتِهِ بِشَيْءٍ يُدْرِكُهُ، ثُمَّ يَكُبَّهُ عَلَى وَجْهِهِ فِي نَارِ جَهَنَّمَ». [صحیح] - [رواہ مسلم]

(154) - අල්ලන්ගේ දුනයනුන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ජ්‍යන්දේ ඉඩිනු අඩ්ලයිලන් අල්-කසර් (රැඹියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. “කවරෙකු සුඩිහ් සලකය ඉටු කළේද ඔහු අල්ලන්ගේ වගකීම තුළ වෙයි. ඔහුගේ වගකීම තුළ පවතින කිසිවක් ගනා අල්ලන් ඔබෙන් ප්‍රග්න කරන්නේ නත්. ඔහුගේ වගකීම තුළ පවතින යමක් සම්බන්ධයෙන් ඔහු කවරෙකුගෙන් ප්‍රග්න කර සිටියේ ද ඔහු ඔහුව ගුහනය කර මුණින් අන පෙරලාජපාගින්නට ඇදගෙන යනු ඇත.” [පුරුව සඩක සහිත හදිසයකි] - [ඉමම් මුස්ලිම් එය වත්තාකර ඇති]

විවරණය:

කවරෙකු සුඩිහ් සලකය ඉටු කළේ ද ඔහු අල්ලන්ගේ වගකීම, රකවරණය හාආරක්ෂණ තුළ සිටින බවත්, ඔහු ව අල්ලන් ආරක්ෂකෙකළ ඔහුට උදව් කරන බවත් නඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් දන්වයිටියි.

පසුව මෙම ගිවිසුම කඩ කිරීම හාඤිය නිෂ්ප්‍ර කිරීම ගනා එතුමණයෝ අවවශ්‍ය කළහ. එය ගුරු සලකය අන්හරීමෙන් විය

හක්. එසේ නත්තහෙන් සලක් ඉවු කරන්න බඩාකිරීමෙන් හා ඔහුට විරද්ධ වීමෙන් විය හක්. කවරෙකු එලෙස කටයුතු කළේ ද ඔහු එම බදීම විනා කළේය. අල්ලක් ඔහුගෙන් අපේක්ෂා කරන ඔහුගේ අයිතිය ගත් ඔහු නොසැලකාගැනීය බවින් එම දැඩි අවව්‍යයට ඔහු සූදුසූකම් ලබනු ඇතු. කවරෙකුගෙන් අල්ලක් අපේක්ෂා කළේ ද ඔහුට ගුහණය කර පසුව අපා ගින්නේ මුණිනතට හෙළනු ඇතු.

හදීසයේ භරය:

1. ගජ්ර සලකයේ වදුගත්කම හෝහි මහිමය පහැදිලි කිරීම.
2. ගජ්ර සලකය ඉවු කරන්න අහින කරන අයුරින් බඩාකිරීම ගත් දැඩි අවව්‍යය.
3. තම ධත් මික ගත්තන්හට බෙකුරන අයට උන්තරීතර අල්ලක් සම්පූන්වන දක්වීම.

(5435)

(155) - عن بريدة بن الحصيب رضي الله عنه أنه قال: **بَكُّرُوا بِصَلَاةِ الْعَصْرِ، فَإِنَّ النَّيَّرَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ تَرَكَ صَلَاةَ الْعَصْرِ فَقَدْ حَبَطَ عَمَلُهُ».** [صحيح] - [رواه البخاري]

(155) - බුරයිදාඉඩුනු අල් හසීල් (රැලියල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තකරන ලදී. අසර් සලකය යුහුසුල්ව ඉටු කරන්න. සඛල්වින්ම නබ් (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණණ්‍යාකවරෙකු අසර් සලකය මග හඳුනේ ද සඛල්වින්ම ඔහුගේ කටයුතු නිෂ්ප්‍රවාන විය."යයි පවිසුහ. [පූර්ව සංකා සහිත හදීසෙයකි] - [ඉමත් බුහත් එය වත්තනා කර ඇතා]

විවරණය:

අසර් සලකය නියමිත වේලෙකුවන් ඔබ්බට හිතමතම ප්‍රමුද කිරීම ගෙනා නබ් (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණණ්‍යානතුරු ඇගැටු අතර, එය කරන තත්ත්වවල ගෙවීම අතර ඔහුගේ කත්‍රයය නිෂ්ප්‍රවාන වේ. යයි අවව්‍ය කළහ.

හදීසයේ භාරය:

1. අසර් සලකය එහි ආරම්භ වේලෙකුවේ සුරක්ෂිතව පිළිපාදීමට හෝ සඳහා යුහුසුල්ව වීමට උනන්දු කරවීම.
2. අසර් සලකය මග හරින්න ද්‍රු අවව්‍යය. එය නියමිත වේලෙකුවන් ප්‍රමුද කිරීම අනෙකුන් දැඩුමුද කිරීමට වචා බරපතලය. සඛල්වින්ම එය උත්තරීතර අල්ලන්ගේ නියෙන්ය පරිදි විශේෂිත මධ්‍යය සලකයයි. "සලක් හාමධ්‍ය කුණුගේ සලකය සුරක්ෂිතව පිළිපාදීන්න" (අල්-බකරා 238)

(6261)

(156) - عن أنس بن مالك رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «مَنْ نَسِيَ صَلَاةً فَلْيُصَلِّ إِذَا ذَكَرَهَا، لَا كَفَارَةَ لَهَا إِلَّا ذَلِكَ: {وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي} [طه: 14]». [صحيح] - [متفق عليه]

(156) – නඩි (සල්ලේනු අලයිහි වසල්ලම්) තුමණක් ප්‍රකාන කළ බව අනස් ඉඩිනු මණික් (රැඹියල්ලනු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. කවරෙරකුට සලකයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉටු කළ යුතුය. එයට එය හර වෙනත් ප්‍රතිකර්මයක් නත්. "මාසිහිපත් කරනු ජිණිස සලකය ඉටු කරනු" (තහා 14) [පූර්ව සබක සහිත හදීසයකි] - [බූහත් හාමුස්ලිම් හි වත්තාවේ ඇත්]

විවරණය:

සලකයේ වේලෙහි අනපසු වී යන තෙක්ම අනිවත්යය සලකය ඉටු කිරීමට අමතක වූ තනත්තාංශ මතක් වූ වහම එය ඉටු කිරීමට ඉක්මන් විය යුතු බවන් යුහුසුල් විය යුතු බවන් නඩි (සල්ලේනු අලයිහි වසල්ලම්) තුමණෝපහැදිලි කළහ. එය අන්හඳුමේ ප්‍රසාද, මතක් වූ වහම එය ඉටු කිරීම හර වෙනත් ප්‍රතිකර් මයක් හා පිළියමක් නත්. අල්ලන් ගුද්ධ වූ අල්කුර් ආනයේ මෙසේ පවසයි: "මා මතක් වූ විට ඔබ සලක් ඉටු කරන්න." (තහා 14) එනම්: අමතක වූ සලකය එය මතක් වූ විට ඉටු කරන්න යන්නයි.

හදීසයේ හරය:

1. සලකයේ වදුගත්කම පහැදිලි කිරීම හාංය ඉටු කිරීමේදී මෙන්ම එය මතක් වූ වහම ඉටු කිරීමේදී සලකිලිමන්වීම ගතා පහැදිලි කිරීම.

2. කිසිදු හේතුවකින් තෙත්ව උච්මන්තවන්ම සලකය එහි නියමින වේලක්වන් ප්‍රමණ කිරීම සුදුසු නොවන්නේය.
3. සලකය අමතක වූ තහන්තාපය මතක් වූ විට ද, නිදහන් තහන්තාපවදි වූ විට ද සලකයේ වගකීම ඉවු කිරීමේ අනිවත්යහඩිය.
4. තහනම් කරන ලද වේලක්න්හි වුව ද වහාම එම සලක් ඉවු කිරීමේ අනිවත්යහඩිය.

(65088)

(157) - عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «إِنَّ أَثْقَلَ صَلَاةً عَلَى الْمُنَافِقِينَ صَلَاةُ الْعِشَاءِ وَصَلَاةُ الْفَجْرِ، وَلَوْ يَعْلَمُونَ مَا فِيهِمَا لَأَتَوْهُمَا وَلَوْ حَبْوا، وَلَقَدْ هَمَّتْ أَنَّ آمْرَ بِالصَّلَاةِ فَتَقَامَ، ثُمَّ آمْرَ رَجُلًا فَيُصْلِيَ بِالنَّاسِ، ثُمَّ أَنْطَلِقَ مَعِي بِرِجَالٍ مَعَهُمْ حُزْمٌ مِنْ حَطَبٍ إِلَى قَوْمٍ لَا يَشْهُدُونَ الصَّلَاةَ، فَأُحْرِقَ عَلَيْهِمْ بُيوْتَهُمْ بِال்தَّارِ». [صحيح] - [متفق عليه]

(157) – අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලහු අලදිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඩු භුරෙරදිරා(රජියල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. “කුහකයින්හට වචන් අසිරැ සලකය වනුයේ ඉෂ්යාලකය හාජ්‍රෝර් සලකයයි. ඒ දෙකෙකහි ඇති මහිමය ඔවුනු දත්ත ගන්නෙහු නම්, ඒ දෙක වෙන දණ්ගසම්න් හෝස්මිණෙනු ඇත. සඛ්‍යාල්‍යින්ම මම සලකය සඳහානියෙන් කෙත, ඒ සඳහාඉකමන් කියනු ලබ, පසුව ජනයට සලකය මෙහෙයවනු පිණිස මිනිසේකුට නියෙන් කෙත, පසුව දර මිටි දරනන් මිනිසුන් මා සමග සලකයට සහභානී නෙවු පිරිස වෙන ගමන් කර, ඔවුන්ගේ නිවෙස් ඔවුන් සමග ගින්නෙන් පූළුස්සාලීමට සිතම්.” [පූර්ව සංඝ සහිත හඳීසයකි] - [බූහත් හාමුස්ලීම් හි වත්තාවි ඇත]

විවරණය:

කුහකයින් ගත් භා ඔවුන් සලකයට සහභානී වීමේ දී වියේපෙයෙන් ඉජාහාඡ්‍රෝර් සලන් දෙකට සහභානී වීමේ දී ඔවුන් දක්වන මලිකම ගත් නබා (සල්ලල්ලහු අලදිහි වසල්ලම්) තුමණන්මෙසේ දන්වාසිටියහ. සඛ්‍යාල්‍යින්ම මූස්ලිම්වරු සමුහිකව ඒ දෙක ඉවු කිරීම සඳහාසහභානී වීමේ ප්‍රතිඵල සහ කුසල් ගත් ඔවුන් දහුම්වන් වන්නේ නම්, දරුවකු අත් දෙකෙන් හාදණින් දත්ත ගසාපම්ණෙන පරිදි ඔවුන් ද දත්ත ගසාහෝජ් දෙක වෙන පම්ණෙනු ඇත.

- සලකය සඳහානියෙන් කරනු ලබ ඒ සඳහාඉකමන් ද කියනු ලබ තම සේතුයේ හිද ජනත්වීම සලකය මෙහෙයවන මිනිසේකු

නියම කර පසුව එනුමණක් පිරිවරාදරමිට ඔසවාගත් පිරිසක් සමග පිටත්ව ගෙස් සමූහික සලකයට සහභාගී නොවූ මිනිසුන්ගේ තිබෙස් ගින්නෙන් පුළුස්සාදුම්මීමට එනුමණක් තරයේ සිතා ගත්හ. හේතුව එහි ඇති වරදේ බරපතලකම තිස්තවනි. -නමුත් එනුමණක්ස්සේ සිදු නෙකළහ.- හේතුව එහි කන්තඩ් හෘසරණ දරුවන් හැඳුනු භාස්‍ය කරුණු ඇති වෙනත් අයද එහි වෙශෙන බැඳිනි. ඔවුනට එහි ප්‍රසය නාත.

හදීසයේ භරය:

1. මස්ජිදයේ සමූහික සලකයට සහභාගී නොවී, ඉන් මග හඳුමේ ඇති බරපතලකම.
2. කුහකයින් මුහුණිවිවත හෝදර්ගණය කිරීම හඳු වෙනත් කිසිවක් ඔවුන්ගේ නමුදුම් තුළින් ඔවුහු අපේක්ෂා නෙකරනි. මිනිසුන්ට පෙණෙන අවස්ථාවේ මිස ඔවුහු සලකය සඳහාසන්නා නෙතුවනි.
3. ඉෂයුලනය හාඟ්‍ර සලකය සමූහිකව ඉටු කිරීමේ ඉමහත් මහිමය. දණ ගස්මින් හෝ වෙන පම්ණිම් ඉත්තිදැගත් වේ.
4. ඉෂයුලනය හාඟ්‍ර සලක සුරක්ෂිතව ඉටු කරමින් පම්ණිම්, කුහක කමින් මිදිමකි. ඒ සඳහාපසුබම් කුහකයින්ගේ ගුණාග අතරින් වේ.

(3366)

(158) - عَنْ أَبْنَىٰ أَوْفَىٰ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا رَفَعَ ظَهْرَهُ مِنَ الرُّكُوعِ قَالَ: «سَمِعَ اللَّهُ لِمَنْ حَمَدَهُ، اللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ، مِلْءُ السَّمَاوَاتِ وَمِلْءُ الْأَرْضِ وَمِلْءُ مَا شِئْتَ مِنْ شَيْءٍ بَعْدُ». [صحيح] - [رواه مسلم]

(158) – ඉඩනු අඩි අවිගා(රඩියල්ලෙහු අන්හු) තුමාවීසින් වත්තා කරන ලදී. අල්ලන්ගේ දූනයක්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක්න් රකුදහි සිට එතුමණක්න්ගේ පිට ඔසවා ගන් විට "සම්පූර්ණ ලිමන් හමිදායැසි පවසාඅල්ලෙහුම්ම රබිනාවලක්ල හමිදු මිල්ජ් සමඛකි වමිල්ජල් අර්ථ වමිල්ජ මා සියන මින් සෙයිශ්‍රෙන් බ්ල්ං" යැසි පවසයි. [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමත් මූස්ලිම් එය වත්තකර ඇති]

විවරණය:

නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක්න් සලකයේ රකුදහි සිට එතුමණක්න්ගේ කෙන්ද ඔසවාගන් විට "සම්පූර්ණ ලිමන් හමිදා" යැසි පවසයි එනම්: කවරෝකු උත්තරිතර අල්ලන්ට ප්‍රගාසාකලේ ද ඔහු වෙනුවෙන් අල්ලන් ප්‍රතිචරණ දක්වනු ඇත. ඔහුගේ ප්‍රගාසාකිරීම පිළිගෙන ඔහුට කුසල් පිරිනමනු ඇත. පසුව මෙසේ තවදුරටත් අල්ලන්ට ප්‍රගාසාකරයි: 'අල්ලනුම්ම රබිනාවලක්ල හමිදු මිල්ජ් සමඛකි වමිල්ජල් අර්ථ වමිල්ජ මා සියන මින් සෙයිශ්‍රෙන් බ්ල්ං" එනම්: අහස්, මහපෙනුවෙම් හාජ් දෙක අතර ඇති දැනුරුවෙම, අල්ලන් අහිමන කරන දැනුරුවෙම ඇති ප්‍රගාසඩින්ය.

හදීසයේ භාරය:

- සලකය ඉවු කරන්නයුදි ඉරියවිවෙන් නගීවින විට එහි ප්‍රච්ඡීමට වදුගන් වන දැනුස්තර කිරීම.

2. රැකුද ඉරියවීවෙන් හිස එසවීමෙන් පසු ඉංග්‍රීසු භාෂ්‍යය භාෂ්‍යයේ මද වේලවික් තත්ත්වයේ වීම ආගමනුගත කරන ලද්දකි. හේතුව මෙම දික්රය ඉංග්‍රීසු භාෂ්‍යයට පම්පි මද වේලවික් රඳී සිටීමෙන් තෙතුව ප්‍රච්චිය හකි නොවන බැවිනි.
3. අනිවත්යය සලකායක් හෝට්ට්විව්‍යුන්නසලකායක් හෝට්ට්විවා සියලුම සලන්වල දී මෙම සිහිකිරීම ප්‍රච්චිම ආගමනුගත කරන ඇත.

(65101)

(159) - عن حُدَيْفَةَ رضي الله عنه: أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ بَيْنَ السَّجْدَتَيْنِ: «رَبِّ اغْفِرْ لِي، رَبِّ اغْفِرْ لِي». [رواه أبو داود والنسائي وابن ماجه وأحمد]

(159) – නුදේයිලු (රජියල්ලෙහු අන්හු) තුමේසින් වත්තකරන ලදී. සඛලීන්ම නබෑ (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් සජදා දෙක අතර "රඩ්ලි-ග්ලර්ලි රඩ්ලි-ග්ලර්ලි" යනුවෙන් ප්‍රච්චියි. [පූර්ව සඩක සහිත හදීසයකි] - []

විවරණය:

නබෑ (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් සජදා දෙක අතර වකී වන ප්‍රච්චියි "රඩ්ලි-ග්ලර්ලි රඩ්ලි-ග්ලර්ලි" යනුවෙන් නව්ත්‍රා නව්ත්‍රා ප්‍රච්චියින් සිටියා.

"රඩ්ලි-ග්ලර්ලි" යන්නෙහි තේරුම: ගත්තා තම පරමධිපතිගෙන් තම ප්‍රසාදන්ට සමඟ දෙන මෙන් ද, තම අඩුප්‍රඩු සගවන මෙන් ද ඉල්ලයිමය.

හදීසයේ භාරය:

1. අනිවත්යය මෙන්ම අමතර සලන්වලදී දී සුජද්ද දෙක අතර ද මෙම ප්‍රත්ථිත උස්සීම ආගමනුගත කරන ලද්දකි.

2. රඩ්බි-ග්ලර්ලී යනුවෙන් නඩත නඩතත් ප්‍රකණ කිරීම සනුවුදායකය. අනිවත්යය වනුයේ එක්වරක් ප්‍රචීම පමණය.

(65104)

(160) - عن ابن عباس رضي الله عنهما: كان النبي صلى الله عليه وسلم يقول بين السجدين: «اللَّهُمَّ اغْفِرْ لِي، وَارْحَمْنِي، وَاعْفِنِي، وَاهْدِنِي، وَارْزُقْنِي». [حسن بشواهد] - [رواه أبو داود والترمذى وابن ماجه وأحمد]

(160) – ඉඩනු අඩංස් (රැලියල්ලනු අන්හුම) තුමාවිසින් වත්තා කරන ලදී: නඩ් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණ්ස්සජදා දෙක අතර: “අල්ලනුම්ම-ග්ලර්ලී වර්හම්නී, වජාලිනී, වහ්දිනී, වර්සුක්නී - යාජල්ලන් මට සමඟ දෙනු මත්ව! මට කරුණාකරනු මත්ව! මට සූවය ලබාදෙනු මත්ව! මට මග පෙන්වනු මත්ව! මට පෙශ්ණ සම්පත් පිරිනමනු මත්ව!-” යනුවෙන් පවසාසිටියහ. [] - []

විවරණය:

නඩ් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් සලකයේ දී මූස්ලිම්වරයකුට, වඩත් අවශ්‍ය වන මෙම ප්‍රත්ථිනවින් පහ පවසමින් ප්‍රත්ථිනාකළහ. එහි සමඟ ඇයදීම, වජාලි වසන් කිරීම හාජ්ව සමඟ ලඟීම, කරුණුත්වී ප්‍රදනාය, සකා ආගබින් හාලේඩි රෙන්වලින් ආරක්ෂවි, සනායන හාස්ථ්‍යාරහඩියට මග පෙන්වන මෙන් අල්ලන්ගෙන් අයදීම, දේව විශ්වසිය, දනුම හාසන් ක්‍රියා යනුහියෙන් හාජ්නුමත පිවිතුරු ධනයෙන් පෙශ්ණය ලඟීම යනැඩී මෙලේඩි හාමතුලේඩි යහපත දස්ථීහි ඇතුළත් වෙයි.

හඳිසයේ භරය:

1. සිජදාදෙක අතර පිහිටි ඉදුමෙහි මෙම ප්‍රත්ථිත්ව කීම ආගමනුගත කරන ලදී.
2. මෙලෙක් භාමතුලෙක් යහපත මෙහි අනුලත්ව ඇති බේත් මෙම ප්‍රත්ථිත්වට ඇති මහිමය.

(10930)

(161) - عن حطان بن عبد الله الرقاشي قال: صلیت مع أبي موسى الأشعري صلاة، فلما كان عند القعدة قال رجل من القوم: أقرت الصلاة بالبر والزكارة، قال: فلما قضى أبو موسى الصلاة وسلام انصرف فقال: أئكم القائل كلامه كذا وكذا؟ قال: فأرم القوم، ثم قال: أئكم القائل كلامه كذا وكذا؟ فأرم القوم، فقال: لعلك يا حطان قلتها؟ قال: ما قلتها، ولقد رهبت أن تبكيوني بها، فقال رجل من القوم: أنا قلتها، ولم أرد بها إلا الخير، فقال أبو موسى: أما تعلمون كيف يقولون في صلاتكم؟ إن رسول الله صلى الله عليه وسلم خطبنا فبين لنا سنتنا وعلمنا صلاتنا، فقال: «إذا صلتم فاقيموا صفوتكم، ثم ليومكم أحذكم فإذا كبر فكبروا، وإذا قال: {غیر المغضوب عليهم ولا الضالين} [الفاتحة: 7]، فقولوا: أمين، يحبكم الله، فإذا كبر وركع فكبروا وارکعوا، فإن الإمام يركع قبلكم، ويرفع قبلكم»، فقال رسول الله صلى الله عليه وسلم: «فتبلك بتلوك، وإذا قال: سمع الله لمن حمده، فقولوا: اللهم ربنا لك الحمد، يسمع الله لكم، فإن الله تبارك وتعالى قال على لسان نبيه صلى الله عليه وسلم: سمع الله لمن حمده، وإذا كبر وسجد فكبروا واسجدوا، فإن الإمام يسجد قبلكم ويرفع قبلكم»، فقال رسول الله صلى الله عليه وسلم: «فتبلك بتلوك، وإذا كان عند القعدة فليكن من أول قول أحدكم: الشحيتان الطيبات الصلوات لله، السلام عليك أيها الشهي ورحمة الله وبركاته، السلام علينا وعلى عباد الله الصالحين،أشهد أن لا إله إلا الله وأشهد أن محمداً عبد الله ورسوله». [صحيح] - [رواه مسلم]

(161) – හිත්තන් ඉඩිනු අඩුලේන් අර්-රක්ෂී විසින් වත්තකරන ලදී. මම අඩු මූසා අල්-අෂේර් සමග සලකයක් ඉටු කළේමි. හෙතෙම ව්‍යු වී සිටි අවස්ථාවේ එම පිරිස අතරින් මිනිසේකු: "උපකරය භාස්කතය සලකය සමග සම්බන්ධ කෙරී ඇත්" යයි ප්‍රච්ඡීය. අඩු මූසා සලකය නිමාකෙත හරුණු විට, ඔහු: 'ඔබ අතරින් මේ මේ වත්ත ප්‍රකාශ කර සිටියේ කුවුරුන්දෑ'යි විමසා සිටියේය. පිරිස නිහැවට සිටියේය. පසුව නඩතන් 'ඔබ අතරින් මේ මේ වත්ත ප්‍රකාශ කර සිටියේ කුවුරුන්දෑ'යි විමසාසිටියේය. එවිටන් පිරිස නිහැවට සිටියේය. ඔහු: 'හිත්තන් ඔබ වෙන්නත් එය ප්‍රකාශ කර සිටියේ!!' යයි ප්‍රච්ඡීය. එවිට ඔහු: 'එමගින් මා අමරුවේ දමනු ඇත්ති සඛ්‍යීන්ම මම බිය වුයෙමි. එවිට එම පිරිස අතරින් මිනිසේකු: 'එය පවසාසිටියේ මමයි. යහපත මිස වෙන කිසිවක් එමගින් මාබලනුප්‍රතරත්තු නොවුයෙමි.' යයි කිය. එවිට අඩු මූසා 'නුම්ලනුගේ සලකයේදී නුම්ලාකුමක් පවසාසිටිය යුතු දියි නුම්ලනෙදින්නොහු ද? සඛ්‍යීන්ම අල්ලන්ගේ දුන්තයන් අපට දේශනයක් පවත්වා අපගේ පිළිවෙත් අපට පහදිලි කළහ. අපගේ සලකය අපට ඉගන්වුහ. එමෙන්ම එතුමතණ්මෙසේ පවසාසිටියහ.' "නුම්ලාසලකය ඉටු කරන විට, නුම්ලනුගේ පෝළී කෙළින් සකසාගන්න. පසුව ඔබ අතරින් කිසිවෙකු හෝ එය මෙහායටීම සඳහා පත් කර ගන්න. ඔහු අල්ලනු අක්බර් යයි තක්බීර් පවසන විට, නුම්ලාද තක්බීර් පවසන්න. ඔහු "ගයිරල් මග්ලැබ් අලයිහිමි වලලේල්ලීන්" (අල්-ඡතිහා 7) ප්‍රච්ඡා විට, නුම්ලා 'ආමීන්' යයි පවසන්න. අල්ලන් නුම්ලත පිළිතුරු දෙනු ඇත. ඔහු තක්බීර් පවසාරුකුද කළ විට නුම්ලාද තක්බීර් පවසාරුකුද කරන්න. සඛ්‍යීන්ම ඉමණි නුම්ලත පෙර රුකුද කරයි. නුම්ලත පෙර ඉහළට පමිණෙයි." තවදුරටත් අල්ලන්ගේ දුන්තයන් (සල්ලලේලනු අලයිහි වසල්ලම්) "එය ඒ අයුරින් විය යුත්තකි.' යයි ප්‍රච්ඡාහ. ඔහු 'සම්අල්ලනු ලිමන් හමිදා යයි ප්‍රච්ඡා විට නුම්ලා

'අල්ලේනුම්ම රඩිබනා වලකල් හමුද්' යයි පවසන්න. නුඩලා වෙනුවෙන් අල්ලන් සවන් දෙනු ඇත. සඛලින්ම තමන්ට ප්‍රගාසා කරන්න අල්ලන් සවන් දෙන බව නඩ (සල්ලල්ලේනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ මුවින් දක්වා ඇත. ඔහු තක්වීර් පවසා සුජුද් කළ විට නුඩලාද තක්වීර් පවසාසුජුද් කරන්න. සඛලින්ම ඉමත් නුඩලත පෙර සුජුද් කරයි. නුඩලත පෙර ඉන් ඉහළට පම්ණෙයි. එවිට අල්ලන්ගේ දිනයණන් එය එමගින්ම විය යුතුය. ඉදුමෙහි සිටින විට නුඩලයනරින් කිසිවකු පවසන පළමු ප්‍රකාන විය යුත්තේ "අන්-නහිය්යනුත් තයේබෙනුස් සලවනු ලිල්ලනි, අස්සලමූ අලයික අය්යුහන් නඩිය්යු වරහ්මනුල්ලනි වලරකකුහු අස්සලමූ අලයිනා වංලා ඉඩ්ල්ලනිස් සහිතින්. අඡ්හදු අන් ලා ඉලහ ඉල්ලේලේනු වංඡ්හදු අන්න මුහම්මදන් අඩුදුහු වරසුපුහු" යන්නයි. [පූර්ව සඩක සහිත භද්‍යයකි] - [ඉමත් මුස්ලිම් එය ව්‍යෙකර ඇත]

විවරණය:

අඩු මූසා අල්-අඡ්ජරි සමග සහඩිවරයකු සලකයක් ඉවු කළේය. තැපහ්හුද් ඉදුමෙහි ඔහු සිටිය දී ඔහු පසුපසින් සිට සලන් ඉවු කරන්නන් අතරින් කෙනෙකු 'අල් කුර්ආනය තුළ උපකරය හස්කනාය සමග සලකය සම්බන්ධ කර ඇතුයි' පවසා සිටියේය. අඩු මූසා(රළියල්ලේනු අන්හු) තුමාසලකය පවසන් කළ කළේහි මංම්මුම්වරුන් දෙසට හඳු 'අල් කුර්ආනය තුළ උපකරය සහ සකනාය සමග සලකය සම්බන්ධ කෙත ඇතුයි' පවසා සිටියේ ඔබ අතුරින් කවරෝක් දෑයි ඔවුන්ගෙන් විමස්සිටියේය. පිරිස නිහඹ විය. ඔවුන් අතරින් කිසිවකු හෝකනාකලේ නත. නඩත වරයක් එම ප්‍රය්නය ඔවුන්ගෙන් විමස්සිටියේය. කිසිවකු ඔහුට පිළිතුරු නොහැන් කළේහි, අඩු මූසා(රළියල්ලේනු අන්හු) තුමා 'හින්නන් ඔබ වෙන්නති මෙය පවසාසිටියේ?' යයි විමස්සිය. ඊට

හේතුව ඔහු තුළ තිබූ නිර්භීන කම සම්පකම භාසම්බන්ධකම සලකිල්ලට ගනිමින් භාඡහු ගත සක කිරීමේ හත්තියක් නෙවින බවින් භාසංඛ්‍යෙස සිදු කළ ප්‍රද්‍රේගලයාපිළිගන්වීමට සළුස්වීම පිණිසය. පසුව හින්නන් එය ප්‍රතික්ෂේප කළේය. 'සංඛ්‍යීන්ම මම එය ප්‍රච්ඡා බවට ඔබ මට දෙශ් නගනු ඇතැයි මම බිය වී සිටියෙමි' යයි ප්‍රච්ඡාය. පසුව එහි සිටි පිරිස අතරින් මිනිසෙක් 'එය පවසා සිටියේ මම වෙමි. යහපත මිස වෙනත් කිසිවක් මම අපේක්ෂා නෙකළේමි.' යයි කිය. එවිට අඩු මූසාමහුට උගන්වත් මෙසේ ප්‍රච්ඡාය: 'මෙත් සලකය තුළ පවසා සිටිය යුතු අයුරු ඔබ නොඳන්නේහු ද? එය ඒ ගත පිළිකුල ප්‍රකණ කිරීමේ ප්‍රග්‍රන්ථයක් විය.' පසුව අඩු මූසා සංඛ්‍යීන්ම නඩි (සල්ලේල්හු අලයිහි වසල්ලම්) තුමණන් එක් වරක් ඔවුන්ට දේශනඩික් කළ බවත් එහි දී ඔවුන්ගේ පිළිවෙත් ඔවුනට පහදිලි කළ බවත් ඔවුන්ගේ සලකය ඉගන්වූ බවත් පවසාඳුමාකළ ප්‍රකණය මෙසේ පවසා සිටියේය:

නුම්ලාසලකය ඉවු කරන විට, නුම්ලන්ග් පෝළී කෙළින් සකසාගන්න. පසුව ජනය මෙහයේම සඳහා ඔවුන් අතරින් කෙනෙකු පෙනී සිටිය යුතුය. ඉමත් අල්ලහු අක්බර් යයි ප්‍රතම්හක තක්වීරය පවසන විට, නුම්ලාද ඒ අයුරින්ම තක්වීර පවසන්න.* ඔහු සුරාඅල් ගතිහාපරුණය කර "ගයිරල් මග්ලුබි අලයිහිම් වලල්ලෝලීන්" (අල්-ගතිහා 7) යන පසුයට ලොවූ විට, නුම්ලා'ආමීන්' යයි පවසන්න. නුම්ලාජ්ලෙස කටයුතු කරන්නේ නම්, අල්ලන් නුම්ලපුත්තනඩට පිළිතුරු දෙනු ඇත. ඔහු තක්වීර පවසාරකුද කළ විට නුම්ලාද තක්වීර පවසාරකුද කරන්න. සංඛ්‍යීන්ම ඉමත් නුම්ලය පෙර රකුද කරයි. නුම්ලය පෙර ඉහළට පමිණෙයි. නුම්ලාමහු අඩිබවානෙයායුතුය. මක්නිසඳායන්, ඉමත් පෙරට ගිය මෙනෙහක, ඔහු නැඟී සිටිමෙන් පසු ඔබ ප්‍රමත් කළ එම මෙනෙහක පිළිපදිම ඔබට බල කෙරෙන බවිනි. එම

මෙත්හක ඒ අයුරින්ම විය යුතුය. තුමෙන්ගේ රකුදහි ප්‍රමණය ඔහුගේ රකුදහි ප්‍රමණය මෙන්ම විය යුතුය. ඉමත් 'සම්ඳුල්ලනු ලිමන් හම්දායයි පව්‍ය විට තුඩා'අල්ලනුම්ම රඛිබනාවලක්ල හම්දා' යයි පවසන්න. සලන් ඉටු කරන්නන් එය පව්‍ය විට, සඛලීන්ම අල්ලන් ඔවුන්ගේ ප්‍රත්ථිතවා, ඔවුන්ගේ ප්‍රකණයට සවන් දෙනු ඇත. සඛලීන්ම තමන්ට ප්‍රගැසාකරන්නත අල්ලන් සවන් දෙන බව නඩා (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ මූලින් අල්ලන් දන්වාඇත. පසුව ඉමත් තක්වීර් පවසාසුජ්ද් කළ විට ම්මූම්වරුන් ද තක්වීර් පවසාසුජ්ද් කළ යුතුය. සඛලීන්ම ඉමත් ඔවුනට පෙර සුජ්ද් කරයි. ඔවුනට පෙර ඉන් ඉහළට පම්ණෙයි. එම මෙත්හක ඒ මෙත්හක මෙන්ම පිහිටිය යුතුය. ම්මූම්ගේ සුජ්ද්හි ප්‍රමණය ඉමත්ගේ සුජ්ද් ප්‍රමණය මෙන්ම විය යුතුය. තූප්‍යානු සැදහා ව්‍යුත් වන විට සලන් ඉටු කරන්නන්ගේ පළමු ප්‍රකණය විය යුත්තේ "අත්-නහියෝතුන් තයේබනුස් සලවතු ලිල්ලනි" එනම් ආධිපත්‍යය, සදාපවත්ම හාසර්ව බලය යන සියල්ල උත්තරීතර අල්ලන්ට ප්‍රමණක් සතුය. එමෙන්ම පස්වේල සලකයන් සියල්ල ද අල්ලන් සතුය. "අස්සලුම් අලයික අයුරුහන් නඩායු වරහ්මතුල්ලනි වලරකනුහු අස්සලුම් අලයිනා වජලා ඉබ්බිල්ලනිස් සරුහින්" සියලු අඩුපත්‍රි, අනතුරු හා දුෂ්චාල්‍ය නිදහස ලබන්නට අල්ලන්ගෙන් පතන්න. අපගේ නඩා මූහම්මද් සල්ලල්ලනු අලයිහි වසල්ලම් තුමණන්ට විශේෂයෙන් සලකී පවසමු. පසුව අප වෙනුවෙන් සලකී පවසමු. පසුව තමන්ට පවතුණු උත්තරීතර අල්ලන්ගේ වගකීම් හා ඔහුගේ ගත්තන්ගේ වගකීම් ඉටු කරන දැහැමි ගත්තන් හට සලකී පවසමු. පසුව "අඡ්ජා අන් ලාඉලන ඉල්ලල්ලනු වජ්ජා අන්න මූහම්මදන් අඩුහු වරසුලුහු" යන ප්‍රකණය පවසාසක්ෂී දරමු.

හඳිසයේ භරය:

1. ත්‍යාගයේ ප්‍රතිච්‍රියාව එහි ස්වරුපය ප්‍රකාශීලි කිරීම.
2. සලකයේ ක්‍රියකරකම් හඳුනු කළ නැංවා (සල්ලේලෙනු අලයිහි වසල්ලම්) තුමස්හනික කළ දැයින් විය යුතුය. වචනයෙන් හෝත්‍රියත්වන් හෝස්ස්න්තත්වහි සඳහන් නති අලුත් කරනු එහි එකතු කිරීම කිසිවකුට සූදුසු නත්.
3. ඉමත්ව පෙර ක්‍රියකිරීමන් ඔහුගෙන් ප්‍රමුඛ වී ක්‍රියකිරීමන් සූදුසු නත්. ඉමත් කරන ක්‍රියවින්හි ඔහුව පිළිපෑදීම මෘත්‍රිවරුන්ට නීතිගත කරන ලදී.
4. ධර්මය ප්‍රවර්තනය කිරීමෙහි හතුම සමුහයක ආගමික නීති ඉගන්වීමෙහි නැංවා (සල්ලේලෙනු අලයිහි වසල්ලම්) තුමණන් දක්වා උනන්දුව මෙනෙහි කිරීම.
5. ඉමත් මෘත්‍රිගේ පෙර ගමන් කරය. එබැවින් සලකයේ ක්‍රියවින් හි ඔහුව අබිබෝම හෝස්නු සමග එකිනෙකට යම් හෝස්නුගෙන් ප්‍රමුඛ වීම හෝස්මෘත් සූදුසු නත්. නමුත් ඔහු සිදු කරන්නට යන ක්‍රියත්වහි ඔහුගේ ප්‍රවේශය සහනික වූවකීන් පසු ඔහු අනුගමනය කිරීමට මෘත්‍රි ආරම්භ කළ යුතුය.
6. සලකයේදී ජේල් සකස්හනීම ආගමනුගත කරන ලද්දකි.

(65097)

(162) - عَنْ ابْنِ مَسْعُودٍ رضيَ اللَّهُ عَنْهُ قَالَ: عَلَّمَنِي رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَكَفَى بَيْنَ كَفَيْهِ، التَّشَهُّدُ، كَمَا يُعَلِّمُنِي السُّورَةُ مِنَ الْقُرْآنِ: «السَّجَدَاتُ لِلَّهِ، وَالصَّلَوَاتُ وَالطَّيَّبَاتُ، السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ، السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ، أَشْهُدُ أَنَّ لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَشْهُدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ».

وفي لفظ لهما: «إِنَّ اللَّهَ هُوَ السَّلَامُ، فَإِذَا قَعَدَ أَحَدُكُمْ فِي الصَّلَاةِ فَلْيَقُلْ: السَّجَدَاتُ لِلَّهِ وَالصَّلَوَاتُ وَالطَّيَّبَاتُ السَّلَامُ عَلَيْكَ أَيُّهَا النَّبِيُّ وَرَحْمَةُ اللَّهِ وَبَرَكَاتُهُ، السَّلَامُ عَلَيْنَا وَعَلَى عِبَادِ اللَّهِ الصَّالِحِينَ، فَإِذَا قَالَهَا أَصَابَتْ كُلَّ عَبْدٍ لِلَّهِ صَالِحٌ فِي السَّمَاءِ وَالْأَرْضِ، أَشْهُدُ أَنَّ لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَشْهُدُ أَنَّ مُحَمَّداً عَبْدُهُ وَرَسُولُهُ، ثُمَّ يَتَخَيَّرُ مِنَ الْمَسْأَلَةِ مَا شَاءَ». [صحيح] - [متفق عليه]

(162) – අඩුලේන් ඉඩිනු මස්ඟද් (රූපයලේනු අන්හු) තුම්වීසින් මෙසේ වත්තා කරන ලදී. අල් කුර් ආනයේ සුරවික් මට උගන්වනවක් මෙන් අල්ලන්ගේ ද්‍රැනයක්න් (සල්ලලේනු අලයිහි වසල්ලම්) මට තැපහ්හුද් ඉගන් වූහ. - එවිට මත්‍යා අත එතුමණන්ගේ අන් දෙක අතර විය.- එනම්: "අත්තහයියකු ලිල්ලනි වස්සලවකු වත්තයියිබකු අස්සලමු අලයික අය්යුහන් නබිය්ය වරහ්මතුලේනි වබරකකුහු. අස්සලමු අලයිනා වංලා ඉබඳ්ලේනිස් සහිතින්, අශ්හදු අන් ලාංඡලන ඉල්ලලේනු වජ්හදු අන්න මුහම්මදන් අඩුහු වර්ජුලුහු" යන්නෙනි. තවත් ප්‍රකණයක: "සඛ්‍යින්ම අල්ලන් ගන්තිය වේ යසි පවසානුම්ලා අතරින් කිසිවකු හෝසලනයේදී වඩි වූ විටෙක, ඔහු මෙසේ ප්‍රචිසිය යුතුයි: "අත්තහයියකු ලිල්ලනි වස්සලවකු වත්තයියිබකු අස්සලමු අලයික අය්යුහන් නබිය්ය වරහ්මතුලේනි වබරකකුහු. අස්සලමු අලයිනා වංලා ඉබඳ්ලේනිස් සහිතින්" - ඔහු එය ප්‍රස්ථා විටෙක, අහස්හි භා මහපෙනුවේ සිටින සම් දහම් ගත්තෙකුහටම එය හිමි වනු ඇති.- අශ්හදු අන් ලා ඉලන ඉල්ලලේනු වජ්හදු අන්න මුහම්මදන් අඩුහු වර්ජුලුහු" පසුව ඔහු කමති දේ ඉල්ලීම සඳහාමහුට නිදහස ලබයි. [පූර්ව සඩක සහිත හඳුසයකි] - [බූහත් භා ම්‍යුස්ලිම් හි වත්තනයි ඇති]

විවරණය:

සලනයේදී කිව යුතු තැපහ්හුදය නබි (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණන් ඉඩිනු මස්ඟද් (රූපයලේනු අන්හු) තුම්හාට ඉගන්වූහ. ඉඩිනු මස්ඟද් තුමණ්‍යා අවධනය ඒ වෙත යොමු කරනු පිණිස එතුමණණත්ම අත ඔහුගේ අන් දෙක අතර තබුහ. එය ඔහුට අල් කුර්ආනයේ සුරතයක් උගන්වන්නක් මෙන් විය. මෙයින් නිරුපණය වන්නේ, නබි (සල්ලලේනු අලයිහි

වසල්ලම්) තුමණන් මෙම තැපහ්පුදය සම්බන්ධයෙන් වඩිකව හා අර්ථයෙන් තම අවධනය යෙමු කළ බවයි. එතුමාමසේ ප්‍රචීය. "අත්තහියෝගු ලිල්ලහි" (සියලු පඩුරු අල්ලහිටම ය.) ගරු බුහුමතයට ලක් කරන සම් ප්‍රකණයක්ම හාතුයාවක්ම මෙයින් පෙන්වා දෙයි. ඒ සියල්ලට සුදුසුකම් ලබන්නේ සර්වලඹත් කිරීතිමත් අල්ලහි පමණ ය. "අස්-සලවතු" (සියලු සලක් යැඳුවන්) එනම් අල්ලහි අනිවත්තය කළ හා අනිවත්තය නොකළ අප භාෂුනන සලකායන් වේ. "අත්-තය්යිබතු" (සියලු පිවිතුරු දැ අල්ලහිගේ පරිපූරණත්වය පෙන්වා දෙන ප්‍රකණ, ක්‍රියා හා වර්ණනව් වේ. ඒ සියල්ලට සුදුස්සා උත්තරීතර අල්ලහිය. "අස්සලමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලහි වලරකකුහු" (අහෝ නබිවරය! ඔබට ගන්තිය අත්වේවා අල්ලහිගේ කරුණෙහි ද ඔහුගේ අහිව්යිය ද අත්වේවා) සම් අනතුරකින්ම හා පිළිකුල් සහගත දැසීන්ම ආරක්ෂා හා ගන්තියන් සම් යහපතකම සම්ඛ්‍යිය හා බහුලත්වයන් එතුමණන්ට හිමි වේවායයි කෙරෙන ප්‍රත්ථිනවිය. "අස්සලමු අලයිනාව අලා ඉබ්ඩිල්ලහිස් සහ්මිහින්" (අප වෙනත් අල්ලහිගේ දහම් ගත්තන් වෙනත් ගන්තිය අත් වේවා) සලක් ඉවු කරන්නන් හා අහස්හි හා මහාපෙශ්‍යත්ව සිටින සම් ධර්මීජ්‍ය ගත්තෙකුටම ගත්තිය හිමි වේවායයි කෙරෙන ප්‍රත්ථිනවිය. "අෂ්හද අත් ලාංඡලන ඉල්ල්ල්ලහි" (නමදුම ට සුදුස්සය්ල්ලහි හර වෙනත් දෙවියෙකු නොමත් බව මම සක්ෂි දරමි.) අල්ලහි හර සඩුලෙස නමදුම ලබන්නට වෙනත් කිසිවකු නොමත් බව මම හැඳුණාගවම තිරසත ලෙස සහතික කරමි යන්න එහි අදහස වේ. "වඅත්න මූහම්මදත් අබ්දුහු වරසුදුහු" (සඩ්වින් ම මූහම්මද් (සල්ලල්ලහි අලෙයිහි වසල්ලම්) තුමාභහුගේ ගත්තා බවන් ඔහුගේ දහම් දිනයා බවන් මම සක්ෂි දරමි.)

ඒනුමණන්ගේ දේව ගතිභායන් අවසන් පණිචියන් මම සහතික කරමි.

පසුව නබි (සල්ලේලෙනු අලයිහි වසල්ලම්) තුමණන් සලන් ඉවු කරන්නන් හට තමන් කමති ඕනම් ප්‍රත්ථිනවක් කරන මෙන් අවසරය දුන්හ.

හදීසයේ භරය:

1. මෙම තැපහ්පුදය පවසන ස්ථානය සම් සලකයක අවසන් සුජුදයෙන් පසුව භාරකාභාන් තුනක භාෂනරක සලකයකම දෙවනි රකාභානයේය.
2. තැපහ්පුද්හි අත්තහයෝයන් ප්‍රතිස්ථාපන වේ. නබි (සල්ලේලෙනු අලයිහි වසල්ලම්) සහතික කළ තැපහ්පුද් ප්‍රකණ අතරින් ඕනම් තැපහ්පුදයක් ප්‍රතිස්ථාපන මෙහි අවසරය ඇත.
3. සලකය තුළ ප්‍රසාදයක් නෙවින තමන් ප්‍රිය කරන ඕනම් පතුමක් පතන්නට අවසරය ඇත.
4. ප්‍රත්ථිනත්ව දී තමන් ගතා පවසමින් ප්‍රත්ථිනව ආරම්භ කිරීම සතුවූ දෙකය.

(3096)

(163) - عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُو وَيَقُولُ: «اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ عَذَابِ النَّارِ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ، وَمِنْ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ». **الْمَسِيحُ الدَّجَّالُ**.

وَفِي لَفْظٍ لِمُسْلِمٍ: «إِذَا فَرَغَ أَحَدُكُمْ مِنَ الشَّهَدِ الْآخِرِ، فَلْيَتَعَوَّذْ بِاللَّهِ مِنْ أَرْبَعٍ: مِنْ عَذَابِ جَهَنَّمَ، وَمِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ، وَمِنْ شَرِّ الْمَسِيحِ الدَّجَّالِ». [صحيح] - [متفق عليه]

(163) - අඩු භුරෙයිරු(රූපීයල්ලෙහු අන්තු) තුම්සිසින් මෙසේ වත්තා කරන ලදී. “අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක්”අල්ලනුම්ම ඉන්නී අඟුදු බික මින් අදත්ල් කබිර, වමින් අදත්නින් නත්, වමින් උන්නතිල් මහ්යාවල් මමත්, වමින් උන්නතිල් මසිහිද් ද්‍රූජන්” යනුවෙන් ප්‍රත්ථිතා කළහ. මූස්ලිමිහි එන වත්තඩක “තුම්ලා කිසිවකු හෝ(සලකයෙහි) අන්තහියේක්හි තැපහ්නුද් පවසා අවසන් කළ විට කරුණු භතරක් ගන අල්ලන්ගෙන් ආරක්ෂණ පත්‍රිය යුතුය. එනම්, අපා ගින්නේ දඩුවමින්, මිනිවලෙහි වේදනත්වන්, ජීවිතය හා මරණයේ අර්බුධයෙන් හා මසිහුද් ද්‍රූජන්ගේ තපුරෙන් වන ආරක්ෂණයි.” [පූර්ව සබක සහිත භාෂ්ප්‍රී හි වත්තාවේ ඇතුළුවෙනු]

විවරණය:

නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක්සලකයේ දී අවසන් තැපහ්නුදයෙන් පසුව හාසලම් ප්‍රතිස්ථාපන පෙර කරුණු භතරකින් ආරක්ෂණ අල්ලන්ගෙන් පතුහ. එවකින් ආරක්ෂණ අල්ලන්ගෙන් පතන මෙන් එනුමණක්ස්පට ද නියෙන් කළහ.

පළමුවන්න: මිනිවලෙහි දඩුවමින්.

දෙවන්න: අපාගින්නේ වේදනත්වන්. එය මළවුන් කෙරෙන් නඩුවුවනු ලබන දිනයේදී ය.

තුන්වත්ත්න: මෙලෙකුවහි තහනම් කරන ලද අභ්‍යන්තර භාමුලා කරන සුළු සක්‍යයන් හේතුවෙන් ජීවිතයේ ඇතිවන අර්බුදවලින් වූ අරක්ෂණ හා මිය යන මෙතෙහුත්ත් ඇතිවන අර්බුදයෙන් ආරක්ෂණය. එනම් මරණ මෙතෙහුත්ත් දී ඉස්ලමයෙන් හෝ සුන්නත්තෙවන් බහුරු වීමය. එසේ නතැහෙන් මලක්වරුන් ප්‍රග්‍රැම කිරීම වන් මිනි වලෙහි ඇති වන අර්බුදයෙන් ආරක්ෂණ පත්‍රීමය.

සිවිවත්ත්න: අවසන් කුණයේ බහුරුට එන මසිහුද් ද්‍රීජරුගේ අර්බුදයයි. අල්ලන් ඔහු තුළින් තම ගත්තන් පරීක්ෂණයට ලක් කරනු ඇත. ඔහුගේ අර්බුදයේ හා ඔහුගේ මුලතෙවන් බරපතලකම පෙන්වීම සඳහාමෙමම සිහිපත් කිරීම විශේෂයෙන් සිදු කර ඇත.

හදීසයේ හරය:

1. ආරක්ෂණ පත්‍රීමේ මෙම ප්‍රත්ථිත්ව වදුගන් ප්‍රත්ථිත්වාත්‍රිත්ව එකකි. එය මෙලෙකුවහි භාමතුලෙකුවහි හතියෙන් ආරක්ෂා පත්‍රීම පෙළුවේ ආවරණය වී ඇත.
2. මිනිවලෙහි දඩුවම හසුබල්‍යින්ම එය සත්‍යයක් බව සනක කිරීම.
3. අර්බුදයේ හයකක කම හඳුන්වෙන් උපකරය පත්‍රාත්‍රින් මිදීම සඳහාප්‍රත්ථිත්වාත්‍රිත්ව මහිමය.
4. ද්‍රීජරුගේ පම්ණිම හඳුන්වෙන් අර්බුදයේ බරපතලකම සහතික කිරීම.
5. අවසන් තැප්පූදයෙන් පසු මෙම ප්‍රත්ථිත්වාත්‍රිත්ව පත්‍රීම සතුවුද්‍යකය.
6. දැඟම් ක්‍රියාත්වන් පසු ප්‍රත්ථිත්වාත්‍රිත්ව සතුවුද්‍යකය.

(3103)

(164) - عَنْ مَعْدَانَ بْنِ أَبِي طَلْحَةَ الْيَعْمَرِيِّ قَالَ: لَقِيَتُ تَوْبَانَ مَوْلَى رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقُلْتُ: أَخْرِنِي بِعَمَلٍ أَعْمَلُهُ يُدْخِلُنِي اللَّهُ بِهِ الْجَنَّةَ؟ أَوْ قَالَ قُلْتُ: يَا حَبْ الْأَعْمَالِ إِلَى اللَّهِ، فَسَكَتَ. ثُمَّ سَأَلَهُ الْكَالِكَةَ فَقَالَ: سَأَلْتُ عَنْ ذَلِكَ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: «عَلَيْكَ بِكَثْرَةِ السُّجُودِ لِلَّهِ، فَإِنَّكَ لَا تَسْجُدُ لِلَّهِ سَجْدَةً، إِلَّا رَفَعَ اللَّهُ بِهَا دَرَجَةً، وَحَطَ عَنْكَ بِهَا حَطِيَّةً» قَالَ مَعْدَانُ: ثُمَّ لَقِيَتُ أَبَا الدَّرَادَ فَسَأَلَهُ فَقَالَ لِي: مِثْلَ مَا قَالَ لِي: تَوْبَانُ. [صحيح]
[رواه مسلم]

(164) – මෘද්‍යන් ඉඩිනු අඩී තල්හාඅල්-යාමර් විසින් මෙසේ වත්තා කරන ලදී: මම අල්ලන්ගේ දූනයක්න්ගේ සේවකයකු වූ සවිබන් නුමත් මූණ් ගසී 'මම යමක් කරන විට ඒ හේතුවෙන් අල්ලන් මා සේවර්ගයට ඇතුළන් කරන ක්‍රියාවක් මට දන්වාසිටින්නයි පවසා සිටියෙමි. 'එසේ නත්තහෙන් අල්ලන් වෙත වඩන් ප්‍රියමනප ක්‍රියා මට දන්වාසිටින්නයි' මම පවසාසිටියෙමි. එවිට එතුමානිහඹව සිටියෙයි. පසුව නඩුනත් ඒ ගනා විමසුවෙමි. එවිට ද හෙතෙම නිහඩව සිටියෙයි. පසුව තුන්වන වරටන් මම විමසාසිටියෙමි. එවිට එතුමාමෙසේ ප්‍රච්ඡීය: 'අල්ලන්ගේ දූනයක්න් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) කළ ප්‍රකණයකට මම සවන් දී ඇත්තෙමි.' එනම්: "ඔබ බෙනහැසේයින් සූජුද් කළ යුතුය. හේතුව සඛලින්ම ඔබ අල්ලන් වෙනුවෙන් සූජුදායක් කළ විට, අල්ලන් එමගින් ඔබව තරකිරමකින් උසස් කරවා එමගින් පහයක් ඔබෙන් මකා දමනු ඇත." මෘද්‍යන් නුමාමෙසේ ප්‍රච්ඡීය: මම අඩු දර්දානුමත් ද මූණ් ගසී ඒ ගනා විමසාසිටියෙමි. එවිට එතුමැද සවිබන් නුමාමට පවසාසිටි දූම් මට පවසාසිටියෙයි. [පූර්ව සංකීර්ණ හදීසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන හෝ අල්ලන්ට වඩක් ප්‍රියමනස ක්‍රියා කුමක්දියි නබා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණුන්ගෙන් විමසන ලදී.

ඡැවිට නබා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණුව් එසේ ප්‍රග්න කළ තනත්තව මෙසේ පිළිතුරු දුන්හ: 'සලකයේ දී වඩිපුර සූජුදය ගනා සලකිලිමත් වන්න. අල්ලන් වෙනුවෙන් කරන සූජුදයක් වී නම් එමගින් ඔබට තරකිරමක් උසස් කරන අතර ප්‍රසාදක් ඔබෙන් ඉවත් කර සමඟ දෙනු ඇත.'

හදිසයේ භරය:

1. අනිවත්යය හෘතිරේක සලකයන් තුළ සූජුද් ඉරියවිවන් අනුළත්ව ඇති බවින් ඒවාටුව කිරීමෙහි සලකිලිමත් විය යුතු බවට දිරිගන්වීම.
2. සහඩාරුන්ගේ අවබෝධ ගනා විස්තර කිරීම හෘතිබ්ධින්ම අල්ලන්ගේ ආයිර්වදීයෙන් පසු ව අමල් හෙවත් යහත්තියෙන් තෙතුව ස්වර්ගය ලැංකර ගත නෙහැකි බව ඔවුන් මත්තින් වටහාගෙන සිටීම.
3. සලකයේ දී සූජුද් කිරීම තරකිරම් උසස්වීවත් ප්‍රසාදම්වලට සමඟ ලබාමටත් හේතු සඩක වේ.

(3732)

(165) - عن عائشة رضي الله عنها قالت: إِنِّي سمعت رسول الله صلى الله عليه وسلم يقول:
«لَا صَلَاةٌ بِحَضْرَةِ الطَّعَامِ، وَلَا هُوَ يُدَافِعُهُ الْأَخْبَارُ». [صحیح] - [رواہ مسلم]

(165) – අල්ලන්ගේ දිනයන්න් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) කළ ප්‍රකණයකට තමන් සවන් දී ඇති බව පවසම්න් ආරුණා (රූපියල්ලනු අන්හා) තුමිය විසින් මෙසේ වත්තකරන ලදී. "ଆහර ඉදිරියේ ඩොමල මූත්‍රාරසිටින්න නෑත් ඩොස්ලකය නත්." [පූර්ව සංක්‍රාන්තික සහිත භාෂ්‍යයකි] - [ඉමම් මුස්ලිම් එය වත්තකර ඇතා]

විවරණය:

සලන් ඉටු කරන්නන්ගේ මනස ආගාකරන, ඔහුගේ හදවන බඳී ඇති ආහර වේලක් ඉදිරියේ සලන් ඉටු කිරීමෙන් අල්ලන්ගේ දිනයන් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) වළක්වූහ.

එමෙන්ම මල මූත්‍රාදරාගතීමෙන් ඇති වන පිබනය තුළ තමන් දෙශීනය වන බ්ලීන් ඒ අවස්ථාවන්හි ද සලකය ඉටු කිරීම එනුමතණස්ථාපක්වූහ.

භාෂ්‍යයේ භරය:

1. සලන් ඉටු කරන්නස්හි නිරත වීමට පෙර තමන් වෙනත් තැනකට යොමු කරන සියලු දැකින් දුරස් විය යුතුය.

(3088)

(166) - عن عُثْمَانَ بْنَ أَبِي الْعَاصِ رضي الله عنه: أَنَّهُ أَتَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ: يَا رَسُولَ اللَّهِ، إِنَّ الشَّيْطَانَ قَدْ حَالَ بَيْنِي وَبَيْنَ صَلَاتِي وَقِرَاءَتِي يَلْبِسُهَا عَلَيَّ، فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «ذَاكَ شَيْطَانٌ يُقَالُ لَهُ خِنْزِيرٌ، فَإِذَا أَحْسَسْتَهُ فَتَعَوَّذْ بِاللَّهِ مِنْهُ، وَاتْفُلْ عَلَى يَسَارِكَ ثَلَاثَةَ»، قَالَ: فَفَعَلْتُ ذَلِكَ فَأَذْهَبَهُ اللَّهُ عَنِّي. [صحیح] - [رواه مسلم]

(166) - උස්මන් ඉඩිනු අඛල් ආස් (රළියල්ලෙහු අන්හු) තුම්වීසින් වත්තාකරන ලදී: සබඳින්ම එනුමා නබ් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් වෙත පමිණ: 'අහොය්ල්ලෙහින්ගේ දූතයණනි! සබඳින්ම ජෙයිනන් මගේ යැඩිකුත්වන් සහ මගේ පර්යනය කිරීමෙන් මධ්‍ය වළක්විය, එය මාව්‍යකුල කිරීමට හේතු විය.' යයි ප්‍රචියිය. එවිට අල්ලෙහින්ගේ දූතයණන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්): "එය 'හිස්න්දබ්' නම් ජෙයිනන්ය. එහෙයින් ඔබට ඔහුව දැනුනන්නේ නම්, ඔහුගෙන් ආරක්ෂණ අල්ලෙහින්ගෙන් පතන්න. ඔබේ වමනට තුන් වරක් කෙලු ගසන්න." යයි ප්‍රචිසුහ. ඔහු: 'මම එය සිදු කළේම්. අල්ලෙහින් ඔහුව මගෙන් පහ කළේය.' යයි ප්‍රචියිය. [පූර්ව සඩක සහිත භාෂීසයකි] - [මුමණ් මුස්ලිම් එය වත්තාකර ඇතු]

විවරණය:

෋ස්මන් ඉඩිනු අඛල් ආස් (රළියල්ලෙහු අන්හු) තුමා නබ් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් වෙත පමිණ: "අහොය් අල්ලෙහින්ගේ දූතයණනි, සබඳින්ම ජෙයිනන් මාභාමණග් සලකය අතර බඩකරයි. එහි ප්‍රතිය යුතු භක්තිය මගෙන් වළක්වායි. මණග් පර්යනය මට අවුල් කරයි. එහි සකය ඇති කරයි" යනුවෙන් ප්‍රචියිය. එවිට අල්ලෙහින්ගේ දූතයණන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ඔහුව: එය 'හිස්න්සබ්' නම් ජෙයිනන්ය. එහෙයින් ඔබ ඔහුව දකින්නේ නම් හෝමුබට ඔහුව දැනුනන්නේ නම්, අල්ලෙහින්ගෙන් ආරක්ෂණ පතන්න. එමෙන්ම ඔහුගෙන්

આરક્ષણી દ અલેનેગેને આત્માને. ઉબે વિમનાં હાર્દી સ્વરૂપને કેળું શિર કર નૂંને વરકું શક્તિને યાચું આવશ્યક. રચનાને નૂમા "નાલી (ચલેલેલેણું અલદેહી વિચલેલો) નૂમણને માટે અનુ કાલ આર્દી માટે ચાય ચીટું કાલેલું. લાલિત અલેને ઉભ્રાવ માંગેને આત્મા કાલેદું." યાચું આવશ્યક.

હાડીચણે હારયા:

1. ચિલેનાં દ્વારા હાથાના નૂલ હાકુનીય ગેનું ચોરો વિદ્ધાનું કરાયાનું. ચાલાચીનું માટે જેદેનાં લાખી વિકાનીય આની કીરી માટેનું ચિકાય આની કીરી માટેનું દ્રનું ચાલાયાનું.
2. ચિલેનાં નૂલ વિચાલા હાણી માંકું આની વ્યું વિલેક વિમનાં નૂંનું વરકું કેળું ગચ્છાનું જેદેનાં ગેને આરક્ષણી અલેનેગેને આત્માનું ચિકાયાનું.
3. ચાલાચિર્ણાં પાઠ ગાલાલું કર્ણી યામકું હાઠ ગાનું વિલેક નાલી (ચલેલેલેણું અલદેહી વિચલેલો) નૂમણનું વેના ગેજોં લાનુમણનું ઉલ્લિનાં લાખ વિસ્ફારેના નેકું ચાલાચિર્ણાં કારણનું કાલ આકારયા વિસેનાર કીરી માં.
4. ચાલાચિર્ણાં ગેંગે ચીનું તૈવાનાય. ચાલાચીનું ઉલ્લિનું ગેંગે લાકમ અપેક્ષણી વ્યું મનુલેવાનું.

(65105)

(167) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَسْوَأُ النَّاسِ سَرَقَةً الَّذِي يَسْرِقُ صَلَاتَهُ» قَالَ: وَكَيْفَ يَسْرِقُ صَلَاتَهُ؟ قَالَ: «لَا يُتْمِمُ رُكُوعَهَا، وَلَا سُجُودَهَا». [صحيح]
[رواه ابن حبان] -

(167) – අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෙයිරා (රැලියල්ලනු අන්හු) තුමා විෂින් මෙසේ වත්තා කරන ලදී. "මිනිසා අතරින් සෙරකම්න් ඉතා නපුරුම තත්ත්තාතම සලකය සෙරකම් කරන්නය" ඔහු: තම සලකය සෙරකම් කරන්නේ කෙසේද? යයි විමසිය. එතුමණණ් 'ඔහු එහි රැකුද හාස්හි සූජුදය පූර්ණවත් නෙකරයි.' [පූර්ව සබක සහිත හදිසයකි] - [ඉඩිනු හිඛිබන් එය වත්තකර ඇත]

විවරණය:

මිනිසුන් අතර සෙරකමෙහි වඩන් කාම සෙරා වනුයේ සලකයේදී සෙරකම් කරන තත්ත්තාය. හේතුව වෙනත් අයගෙන් සෙරන්න් මුදල් නම්, ඇත්ම් විට ඔහුට එය මෙලෙන්වහි ප්‍රයෝග්නවත් වන්නට පූජාවන. නමුන් මෙම සෙරා උට වඩා වෙනස්ය. ඔහු සෙකරම් කරන්නේ තමන්ගේම කුසල් හා ප්‍රතිඵල වේ. ඔවුහු: 'අහෝ! අල්ලන්ගේ දුනයණන්!' ඔහු ඔහුගේ සලකය සෙරකම් කරන්නේ කෙසේ ද?' යයි විමසාසිරියෙක්. එතුමණණ් 'ඔහු එහි රැකුද හාස්හි සූජුදය පූර්ණවත් නෙකරයි' යයි ප්‍රථිස්හ. එතම් රැකුද හාසුජුද් හි ඉක්මන් වීම හාජ් දෙක පූර්ණවත් අයුරින් ඉටු නෙකිරීමය.

හදිසයේ හරය:

1. සලකය අලංකරව හාස්වනයන් මූලිකාග පිළිපදිම්න් තත්ත්වන්ව හානුද්ධනවත් යුතුව ඉටු කිරීමේ වද්ගත්කම.

2. තම රැකුද හානම සූජ්දය පූර්ණවත්ව ඉටු නෙකරන්නා එයින් බහාර වන සෙනරකු බව විස්තර කර ඇත. එය තහනම් ක්‍රියවික් බව ද අවධරණය කර ඇත.
3. සලකයේ රැකුද හැසුජ්ද් ඉරියවීවන් මෙන්ම ඒ දෙක අතර පවතින ඉංතිදුෂ් ඉරියවීව ද පූර්ණවත් කිරීම අනිවත්යය වේ.

(65100)

(168) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أَمَا يَخْشَى أَحَدُكُمْ أَوْ لَا يَخْشَى أَحَدُكُمْ - إِذَا رَفَعَ رَأْسَهُ قَبْلَ الْإِمَامَ، أَنْ يَجْعَلَ اللَّهُ رَأْسَهُ رَأْسَ جِمَارٍ، أَوْ يَجْعَلَ اللَّهُ صُورَتَهُ صُورَةً جِمَارٍ». [صحیح] - [متفق عليه]

(168) – නබෝ (සල්ලේලෙහු අලදිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඩු භුරේදිරා(රුඩාලේලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. “(සලකය මෙහෙයවන) ඉමත්ට පෙර තම හිස ඔසවන්නාමහුගේ හිස අල්ලන් බුරුවෙකුගේ හිස බවට වෙනස් කිරීම පිළිබඳ ව හෝමහුගේ හඩිරුව බුරුවකුගේ හඩිරුවකට වෙනස් කිරීම පිළිබඳ ව හෝමල කිසිවෙකුන් බිය විය යුතු නොත්තේ ද?” [පූර්ව සඩක සහිත හඳිසයකි] - [බූහන් භූම්ප්ලිම් හි වත්තන්වී ඇත]

විවරණය:

(සලකය මෙහෙයවන) ඉමත්ට පෙර තම හිස ඔසවන්නා ඔහුගේ හිස අල්ලන් බුරුවෙකුගේ හිස බවට වෙනස් කිරීම පිළිබඳ ව හෝමහුගේ හඩිරුව බුරුවකුගේ හඩිරුවකට වෙනස් කිරීම පිළිබඳ ව නබෝ (සල්ලේලෙහු අලදිහි වසල්ලම්) තුමණන්දීඩී සේ අවව්‍ය කරමින් ඒ ගත් පහදිළි කළහ.

හඳිසයේ භරය:

1. සලකය මෙහෙයවන ඉමත් සමග ඔහුට පිළිපාදින ම්‍යුණ්වරුන් සිතු අවස්ථානරක් ඇත. ඉන් තුනක් වලික්වන ලදී. එනම්: ඔහුට පෙර කටයුතු කිරීම, ඔහුට සමාන්‍යාව කටයුතු කිරීම හැඳුම්ද වී කටයුතු කිරීමය. ම්‍යුම්ට ආගමනුගත කරන ලද්දේ ඉමත් අනුගමනය කිරීමය.
2. සලකයේදී ම්‍යුම් ඉමත්ව පිළිපාදිය යුතුය.
3. ඉමත්ට පෙර හිස ඔසවන්නගේ හඩරුව බුරුවකුගේ හඩරුවට වෙනස් කිරීම එනම් හඩරුව මරුවීම ගන මෙසේ අවවිද කර තිබීම, විය හක් කරුණකි.

(3086)

(169) - عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «إِذَا شَكَ أَحَدُكُمْ فِي صَلَاتِهِ، فَلْمَ يَدْرِكَمْ صَلَّى ثَلَاثًا أَمْ أَرْبَعًا، فَلْيُطْرَحِ الشَّكَ، وَلْيُتْبَعْ عَلَى مَا اسْتَيْقَنَ، ثُمَّ يَسْجُدْ سَجْدَتَيْنِ قَبْلَ أَنْ يُسْلِمَ، فَإِنْ كَانَ صَلَّى خَمْسًا شَفَعْنَ لَهُ صَلَاتُهُ، وَإِنْ كَانَ صَلَّى إِثْمَامًا لِأَرْبَعَ جَانِبَاتَ تَرْغِيمًا لِلشَّيْطَانِ». [صحيح] - [رواه مسلم]

(169) – අල්ලේන්ගේ දූතයක්න් (සල්ලේනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු සර්දී අල් කුද්රි (රූපලේනු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී: ඔබ අතරින් කිසිවෙකු හෝ ඔහුගේ සලකය තුළ ඔහුට සකය ඇති වී තමනුනක් ඉවු කළේ ද එසේ නත්තාහෙන් හතරක් ඉවු කළේද යයි නොඳුන්නේ නම්, ඔහු එම සකය අභකට දමා ඔහු කවර දෙයක් ගත් විශ්ව්‍යයක් ඇත්තේ ද ඒ මත පදනම් විය යුතුය. පසුව සලම් කීමට පෙර සජ්දාදෙකක් ඉවු කළ යුතුය. ඔහු පහක් ඉවු කළේ නම් ඔහුගේ සලකය ඔහුට දෙගුණය කර දෙනු ඇත. ඔහු හතරක් සම්පූර්ණ කර ඇත්තාම් ඒ දෙක සෙයිනක් අධෙර්යමන් කිරීමක් (පහරක්) වනු ඇත. [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමම් මුස්ලිම් එය වත්තකර ඇතුළු]

විවරණය:

සඛ්‍යීන්ම, තමන් රකඟාත් තුනක් ඉවු කළේ ද නත්තාහෙන් හතරක් ඉවු කළේද යයි, සලක් ඉවු කරන්න සකයක් ඇති වූ විටෙක, සක සහිත අමතර ප්‍රමුණය නොගත, එම ගණනයෙන් දුරස් විය යුතු අතර තුනක් ඉවු කළ බවට ස්ථීරභවියක් ඇති කර ගෙන, පසුව රකඟාත් හතරක් ඉවු කර, සලම් ප්‍රච්ඡීමට පෙර සජ්දාදෙකක් ඉවු කළ යුතු බව නඩී (සල්ලේනු අලයිහි වසල්ලම්) තුමණ්‍ය්‍යාඩිලි කළහ.

එවිට සඛ්‍යලස ඔහු රකඟාත් හතරක් ඉවු කර තිබුණේ නම් එය අමතර රකඟාතය සමග පහක් වනු ඇත. අමතක වීම

සඳහා සිදු කරනු ලබන සූජ්ද් දෙක රකඟාතයක් වෙනුවෙන් පිහිටා ඔන්නේ සංඛ්‍යා නොවී ඉරටිවේ සංඛ්‍යාවක් බවට පත් වන්නේය. එසේම අමතර රකඟාතය ඉටු කිරීම තුළින් රකඟාත් භතරක් බවට පත් වූ විට එය කිසිදු වඩි කිරීමකින් හෝ අඩු කිරීමකින් තොරව ඔහුට ප්‍රචාරණ වගකීම ඉටු කරන්නෙකු වනු ඇතු.

අමතක වීම සඳහා ඉටු කරනු ලබන සූජ්ද් දෙක ජෙයිනක්ට අපහස්‍යයක් හා නින්ද්වික් බවට පත් වේ. එය ඔහුගේ සිතුව්ලැලෙන් දුරස් කිරීමක් හා අවමනයක් ලෙස ප්‍රතිච්ච දක්වීමකි. හේතුව ඔහු සලකය තුළට පිවිස එය දූෂිත කිරීමට පෙනී සිටි බ්‍රේනි. සූජ්ද් කිරීමේ අල්ලන්ගේ නියෙන් පිළිපෘති කල්හි ආදම්ගේ ප්‍රතිච්ච මත්තුවන්ගේ සලකය සම්පූර්ණ වනු ඇතු. ආදම්ට සූජ්ද් කිරීමේ දී අල්ලන්ට අවනත වීමෙන් වළකී සිටිමින් ඉඩිස් පිටුප්‍රත්‍යාවිය.

හදීසයේ හරය:

1. සලකය ඉටු කරන්න ඔහුගේ සලකයේ සකයක් ඇති වී, කරුණු දෙකින් එකක් නිවරුදී බව තොත්ත නොහැකි වූ විටෙක සකය හෙළඳක ස්ථීර දූෂ්‍ය මත ක්‍රියකාල යුතුය. එය අවම විය යුතු ය. පසුව ඔහු සලකය පූර්ණව ඉටු කර සලම් ප්‍රස්ථිමට පෙර අමතක වීම සඳහා ඉටු කරනු ලබන සූජ්ද් ඉටු කර පසුව සලම් ප්‍රස්ථිය යුතු ය.
2. මෙම සජදාදෙක සලකයේ අඩුපූරු පිරවීම සඳහා ප්‍රතිච්ච මත්ගයක් වන අතරම ජෙයිනක්ගේ අරමුණින් දුරස් වීමක් භැංහුට අපහස්‍යයක් මෙන්ම අවමනයකි.

3. සිදුවන සකය යනු නිවර්දී දැනෙත්ගත නොහඹිව කලබල වීමය. අනුමතයක් දකු එය වචන් නිවර්දී යයි සිතුවේ නම් ජ්‍යෙෂ්ඨ අනුව කටයුතු කළ යුතු වේ.
4. සිතේ ඇතිවන කුකුස් සමග සටන් කිරීම සඳහන් ආගමික නියෝගී පිළිපාදීමෙන් එය වළක්වශානීම සඳහන් උනන්දු කරවීම.

(11231)

(170) - عَنْ وَابِصَةَ رضي الله عنه: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَأَى رَجُلًا صَلَّى وَحْدَهُ خَلْفَ الصَّفَّ، فَأَمَرَهُ أَنْ يُعِيدَ صَلَاتَهُ. [حسن] - [رواه أبو داود والترمذى وابن ماجه وأحمد]

(170) – වඩිසා(රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී: සඛ්‍යින්ම නබා (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් පසු ජේලියේ තනිව සලකය ඉටු කළ මිනිසේකු දකු ඔහුගේ සලකය තැවත ඉටු කරන මෙන් එනුමණක්මහුට නියෝගී කළහ. [හසන් ගණයට අයන් හදිසයකි] - []

විවරණය:

සඛ්‍යින්ම නබා (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් පසු ජේලියේ පසුපසින් තනිව සලකය ඉටු කළ මිනිසේකු දකු, ඔහුගේ සලකය තැවත ඉටු කරන මෙන් එනුමණක්මහුට නියෝගී කළහ. රේට හේතුව ඔහුගේ සලකය එම තන්ත්වයේ වලංගු නොවන බවිනි.

හදිසයේ හරය:

1. සමූහ සලකය සඳහකළේවේලඩි ඇතිව පම්පිල්ලමට හාස් සඳහාප්‍රමුඛත්වය ලබාදීමට දිරි ගන්වීම සහ සලකය වලංගු

නෙවින පරිදි ජේලියේ පසුපසට වී තනිව සලක් ඉවු නෙකරන මෙන් උනන්දු කරවීම.

2. ඉඩිනු හඳුරු තුමෙමසේ පටසයි: ජේලියේ පසුපසට වී කවරෙකු සලකය ආරම්භ කර පසුව රකුවෙන් නග්‍රීවීමට පෙර ජේලිය තුළට පිවිසෙන්නේ ද ඔහු විසින් එම සලකය නැඹුන ඉවු කිරීම ඔහුට අනිවත්යය වන්නේ නත්. එය අඩු බක්ර් තුම්විසින් වත්තකළ හදීසයකට අනුව ය. එසේ නෙවී නම්, වඩිසන්ගේ හදීසයේ පෙශී අදහසට අනුව අනිවත්යය වන්නේය.

(11303)

(171) - عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: ذُكِرَ عِنْدَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ نَامَ لَيْلَةً حَتَّى أَصْبَحَ، قَالَ: «ذَاكَ رَجُلٌ بَالَ الشَّيْطَانُ فِي أُدُنْيَاهُ، أَوْ قَالَ: فِي أُدُنْيَهُ». [صحیح] -
[متفق عليه]

(171) - අඩුදුල්ලන් ඉඩිනු මස්ලාංද් (රූපියල්ලනු අන්හු) තුම්විසින් මෙසේ වත්තාකරන ලදී: රත්නයේ නින්දට වත් උදේ වරැව දක්වා තිදාසිවින මිනිසෙකු ගත් නබ් (සල්ලල්ලනු අලය්හි වසල්ලම්) තුමණන් ඉදිරියෝ මෙනෙහි කරන ලදී. එයට එනුමණණ් "ඔහු, ඔහුගේ දෙකන්හි ජෙයිනන් මූනා කළ තහන්තේකි" යයි ප්‍රඩූහ. එසේ නත්තිනම් 'ඔහුගේ කන තුළ' යයි සඳහන් වී ඇතු. [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහත් හාමුස්ලීම් හි වත්තාවි ඇතා]

විවරණය:

දද්ධන හිරු උද්ධවින තෙක්ම අනිවත්යය සලකය ඉවු නෙකර තිදෙනත් අයකු සම්බන්ධයෙන් නබ් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් ඉදිරියේ මෙනෙහි කරන ලදී. එවිට සල්ලල්ලනු අලයිහි වසල්ලම් තුමණණ් "සඩ්චින්ම ඔහු වනහි,

ඔහුගේ කන තුළට ජෙයිනන් මූත්‍රාකල අයෙකි" යිසි පවසා සිටියන.

භද්‍රයේ නැරය:

1. රත්නීයේ නඩිට සලක් ඉවු නෙකර, එය අත්හර දුම්මීම පිළිකුල් සහගතය. සඛ්‍යාලීන්ම එය ජෙයිනන්ගේ උසි ගන්වීමකි.
2. ජෙයිනන් පිළිබඳ ප්‍රවේශම වීම. ඔහු මිනිසසනර හා සර්වබලධීන් අල්ලන්ට අවනත වීම අතර අවහිර කරනු පිණිස ඔහු සම් මත්ගයකම රැකගෙන සිටියි.
3. ඉඩිනු භජර් තුමුණෙසේ පවසයිටියි: (සලකය වෙත රත්නීයේ නඩි සිටියේ නත්) මින් අදහස් කරන්නේ ජෙහුවේ සම් සලකයක් ම වේ. සමහර විට විශේෂ සලකයක් හෝ විය භක්. ඒ අනුව එය රත්නී සලකය හෙස්නිවත්යය සලකය එමගින් අදහස් කෙරේ.
4. අත්-නීලී තුමුණෙසේ පවසයි: ඇසි තද නින්ද අගවන වඩක් සම්ප අවයවයක් වුව ද මෙහි විශේෂයෙන් කන සඳහන් කර ඇත. සඛ්‍යාලීන්ම කන් වනසි, අවධනය යෙමු කරන ස්ථානවේ. විශේෂයෙන් මෙහි මූත්‍රාසඳහන් කර ඇත්තේ එය වඩක් පහසුවෙන්ම කුහරවලට පිවිසෙන බලින් හා වඩක් වේගයෙන් නහර තුළට විනිවිද යන බලිනි. එවිට සියලුම අවයව තුළ මැඹිකම ඇති වේ.

(3714)

(172) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «خَيْرُ يَوْمٍ طَلَعَ عَلَيْهِ الشَّمْسُ يَوْمُ الْجُمُعَةِ، فِيهِ خُلُقُ آدَمَ، وَفِيهِ أُدْخَلَ الْجَنَّةَ، وَفِيهِ أُخْرَجَ مِنْهَا، وَلَا تَقُومُ السَّاعَةُ إِلَّا فِي يَوْمِ الْجُمُعَةِ». [صحيح] - [رواه مسلم]

(172) – නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඩු භුරේදිරා(රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී: “හිරැ උද්ධින උතුම්ම දිනය ජ්‍යෙෂ්ඨ දිනයයි. ආදම් මවතු ලබුවේ එහිය. ස්වර්ගයට ඇතුළත් කරනු ලබුවේ ද එහිය. ඉන් බහුරු කරනු ලබුවේ ද එහිය. අවසන් හෙත්ත් හට ගන්නේ ජ්‍යෙෂ්ඨ දිනක ය” [ප්‍රථම සංකීර්ණ හැඳිසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තා කර ඇතා]

විවරණය:

හිරැ උද්ධින උතුම්ම දිනය ජ්‍යෙෂ්ඨ දිනය බව නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන්දෙහුම් දුන්හ. එදින සුවිශේෂී කරුණු නම්: සඛල්වින්ම අල්ලන් එදින ආදම් (අලයිහිස් සලම්) තුමබ මච්චෙවිය. ඔහුට එදින ස්වර්ගයට ඇතුළත් කළේය. එමෙන්ම එදින ඉන් බහුරු කර මහැපෙනුවට යවීවේය. ජ්‍යෙෂ්ඨ දිනයේ හරු අවසන් හෙත්ත් වෙනත් දිනක සිදු වන්නේ නත්.

හැඳිසයේ නාරය:

1. සතියේ සෙසු දිනවිලට වඩිජ්‍යම් දිනයට හිමි මහිමය.
2. ජ්‍යෙෂ්ඨ දිනය පිළිබඳ හාස්ථින දහම් ක්‍රියාවන් අධිකව ඉවු කිරීම පිළිබඳ උනන්දු කරවීම. අල්ලන්ගේ ආගිර්වදය ලබන්නටත් ඔහුගේ දඩුවමින් වළකී සිටීමටත් කමත්ත් ඇති කිරීම.

3. හදීසයේ සඳහන් වී ඇති ජ්‍රමුආ දිනය සඳහා නමුව සුවිශේෂ අවස්ථාවන්, ඒවා ජ්‍රමුආ දිනයේ මහිමය මෙනෙහි කිරීමක් ලෙස සඳහන් වී නත්ති බව ප්‍රකණ වී ඇත. හේතුව ආදම් තුම්බ පිටුවහල් කිරීම හැඳවුනු හෝ සිදුවීම මහිමයන් ලෙස නොසූකෙන බඳීනි. එමෙන්ම ඒ සියල්ල මහිමයන් වේ යැයි ද ප්‍රකණ වී ඇත. ආදම්ව බහුරු කිරීම ධර්ම දුනවරුන්, නබ්වරුන් හැඳුම්යන්ගේ පරපුරු බිජිවීමට හේතුවක් වූ බවත් අවසන් හෙත්තු සිදුවීම දැඩුම්යන්ගේ කුසල් ඉක්මන් කර පිරිනම්මීමට හැඳුල්ලන් ඔවුන් වෙන සුද්ධම් කර ඇති ගෙව්වයන් ඔවුන් ලබීමට හේතුවක් වන බවත් ප්‍රකණ වී ඇත.
4. මෙම වත්තනවී සඳහන් නොකරන ලද වෙනත් සුවිශේෂ අවස්ථාවන් ද ජ්‍රමුආ දිනය සඳහා ප්‍රකණ වී ඇත. ඒ අතරින් ආදම් අලයිහිස් සලම් තුමන්ගේ පශ්චත්තනය පිළිගෙන සමඟ දීම ද එකකි. එමෙන්ම එහි හෙත්තුවක් ඇත. එම හෙත්තුව අනුගතව දේශ්වර්වය විශ්වාස කළ ගත්තෙනු සලන් ඉවු කරමින් අල්ලන්ගෙන් යමක් ඉල්ලයිටියේ නම්, අල්ලන් ඔහුට එය පිරිනමනු ඇත.
5. වසරේ උතුම්ම දිනය අරගැනීනයයි. එය නහ්ර් දිනය (හඡ් මස දස වන්නි උත්සව දිනය) යනුවෙන් ද ප්‍රකණ වී ඇත. සතියේ උතුම්ම දිනය ජ්‍රමුආ දිනයයි. රත්තියේ උතුම්ම රත්තිය කද්ර් රත්තියයි.

(3711)

(173) - عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ اغْتَسَلَ يَوْمَ الْجُمُعَةِ عُسْلَ الْجَنَابَةِ ثُمَّ رَاحَ، فَكَانَمَا قَرَبَ بَدَنَةً، وَمَنْ رَاحَ فِي السَّاعَةِ الثَّانِيَةِ، فَكَانَمَا قَرَبَ بَقَرَةً، وَمَنْ رَاحَ فِي السَّاعَةِ التَّالِيَةِ، فَكَانَمَا قَرَبَ كَبْشًا أَقْرَنَ، وَمَنْ رَاحَ فِي السَّاعَةِ الرَّابِعَةِ، فَكَانَمَا قَرَبَ دَجَاجَةً، وَمَنْ رَاحَ فِي السَّاعَةِ الْخَامِسَةِ، فَكَانَمَا قَرَبَ بَيْضَةً، فَإِذَا خَرَجَ الْإِمَامُ حَضَرَتِ الْمَلَائِكَةُ يَسْتَمِعُونَ إِلَيْهِ». [صحيح عليه] - [متفق عليه]

(173) – සඛල්වින්ම අල්ලේන්ගේ දිනයක්න් (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණක් ප්‍රකාශ කළ බව අඩු භුරෙරයිරා(රැඳියල්ලේහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: “කටරෙකු ජනකාන් හෝවන් (මහාකිල්ලෙන්) අනිවත්යය වන ස්නකය, ජ්‍රමුආ දිනයේ ස්නකය කෙතු පසුව ආරම්භක වේලන්වී උදෑස්නම (ජ්‍රමුආ කටයුතු සඳහා) පිය නගුවේ ද ඔහු ඔවුවකු පිළිගන්වුවක් මෙන් වන්නේය. කටරෙකු දෙවනි වේලන්වී පිය නගුවේ ද ඔහු ගවයෙකු පිළිගන්වුවක් මෙන් වන්නේය. කටරෙකු තුන්වන වේලන්වී පිය නගුවේ ද ඔහු බෙලවෙකු පිළිගන්වුවක් මෙන් වන්නේය. කටරෙකු සිව්වනි වේලන්වී පිය නගුවේ ද ඔහු කුකුලෙකු පිළිගන්වුවක් මෙන් වන්නේය. කටරෙකු පස්චාත වේලන්වී පිය නගුවේ ද ඔහු බිත්තරයක් පිළිගන්වුවක් මෙන් වන්නේය. ඉමත් (මින්බරය වෙනා) පිටත්ව ගිය විට එම දෙසුම සටන් දෙන්නට මලක්වරන් ද සහභානී වෙනි.” [ජ්‍රරුව සඩක සහිත හදීසයකි] - [බූහන් භාෂුස්ලීම් හි වත්තාවී ඇතා]

විවරණය:

ජ්‍රමුආ සලකය සඳහා කළේවේලාඇතිව උදෑස්නම පියනගීමේ මහිමය පිළිබඳ නඩි (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණක් දන්වාසිටියි. කළේවේලාඇතිව පිය නගීමේ කුරාය හිරු උදෙන්වන් ආරම්භ වී ඉමත් පම්පෙන තෙක් පවතී. එය කුරාවේලක්න්

පහකි. හිරු උද්ධි හා ඉමණී පම්පිණ දේශනඩ් සඳහා මින්බර් වේදිකඩ් මතට නගින තොක් එය කෙටුස් පහකට බෙදෙයි.

පලමුවන්න: කවරෝකු ජනඩන් හෙවත් (මහා කිල්ලෙන්) අනිවත්සය වන ස්තරය මෙන් ජ්‍යෙෂ්ඨ දිනයේ පරිපූර්ණ ලෙස ස්තරය කෙත පසුව ආරම්භක වේලෙන් උදෑසනම (ජ්‍යෙෂ්ඨ කටයුතු සඳහා) පිය නඟුවේ ද ඔහු ඔවුවකු දන් දුන් අයකු මෙන් වන්නේය.

දෙවන්න: කවරෝකු දෙවන් වේලෙන් පිය නඟුවේ ද ඔහු ගවයෙකු දන් දුන් අයකු මෙන් වන්නේය.

තුන්වන්න: කවරෝකු තුන්වන වේලෙන් පිය නඟුවේ ද ඔහු අං සහිත බඩුවෙකු දන් දුන්නක් මෙන් වන්නේය.

සිවිවන්න: කවරෝකු සිවිවන් වේලෙන් පිය නඟුවේ ද ඔහු කුකුලෙකු දන් දුන් අයකු මෙන් වන්නේය.

පස්වන්න: කවරෝකු පස්වන වේලෙන් පිය නඟුවේ ද ඔහු බිත්තරයක් දන් දුන් අයකු මෙන් වන්නේය.

දෙරකඩ වඩි වී, මුළුන්ම මස්පීදයට පිවිසෙන අයගේ නම්, ඉන් පසුව දෙරකඩ වඩිවී මස්පීදයට පිවිසෙන අයගේ නම් සටහන් කරමින් සිටි මලක්වරුන්, ඉමණී දේශනඩ් සඳහා (මින්බරය වෙන) පිටත්ව ගිය විට, දේශනඩට සටන් දීම සඳහා සහභානී වෙති.

හදීසයේ භරය:

1. ජ්‍යෙෂ්ඨ දින ස්තරය කිරීම සඳහා නන්දු කිරීම. එය සලකය වෙන යුතුව පෙර විය යුත්තකි.
2. ජ්‍යෙෂ්ඨ සලකය වෙන කළේවේලඡැනීව දහවල් ආරම්භ වේලෙන්දීම වේලෙස්නින් පියනඹීමේ මහිමය.
3. දැඩ්ලී ක්‍රියාත්මක සඳහනරග වද්‍යුමට උනන්දු කර වීම.

4. ජ්‍රමුආ සලකයට මලක්වරුන් සහභාගී වී දේශනවිට සවන් දෙනී.
5. මලක්වරු මස්ඡිදයන්හි දෙරකඩවල්වලට වී ජ්‍රමුආ සලකය සඳහාස්‍යහභාගී වන්නන්ගෙන් පළමුවන්නාපසුව පළමුවන්නයනකතයෙන් සටහන් කර ගනු ඇති.
6. ඉඩිනු රජඩි තුමෙමසේ පවසයි: “කවරෙකු ජ්‍රමුආ දිනයේ ස්නනය කර පසුව උදෑසුනම පම්ණෙන්නේ ද” යන පස්ය හගවන්නේන් ජ්‍රමුආ සඳහාවූ ස්නනයේ
7. ආරම්භ වේලුව අලුයම උදෑසීම සහ එහි අවසන වේලුව ජ්‍රමුආ වෙත පිය නඹීම සමග අවසන් වන බවය.

(5393)

(174) - عن توبان رضي الله عنه قال: كان رسول الله صلى الله عليه وسلم إذا أصرف من صلاته استغفر ثلاثاً، وقال: «اللهم أنت السلام، ومنك السلام، تباركت ذا الجلال والإكرام»، قال الوليد: فقلت للأوزاعي: كيف الاستغفار؟ قال: تقول: أستغفر الله، أستغفر الله. [صحيح] - [رواه مسلم]

(174) - සව්‍යබන් (රජියල්ලෙහු අන්හු) තුමචිසින් වත්තාකරන ලදී: අල්ලෙහිගේ දිනයන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තම සලකයෙන් හරුණෙහු විට තුන් වරක් අල්ලෙහිගෙන් සමඟ අයදා, ‘අල්ලෙහුම්ම අන්තස්-සලම් ව මින්කස් සලම් තබරක්න යාදල් ජලනී වල් ඉක්රමි’ යාජල්ලන් ඔබ ගන්තය. ගන්තහඩිය ඔබෙන් වත්තකි. කීර්තියෙන් හා ත්යගයැලී හඩියෙන් යුත්ත ඔබ උත්ක්ෂේධ විය.’ යුතී පවසයිටියහ. වලිද් තුමෙමසේ පවසයි: මම අවශ්‍යත් තුමණගන්, සමඟ අයදින්නේ කෙසේදැයි විමසයිටියෙමි. එතුමා ඔබ “අස්ත්තග්ලරුල්ලන් අස්ත්තග්ලරුල්ලය යුතී පවසන්න. (මම අල්ලෙහිගෙන් සමඟ අයදිමි, මම අල්ලෙහිගෙන් සමඟ අයදිමි.)යයි කිය. [පූර්ව සඩක සහිත හඳිසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තාකර ඇතා]

විවරණය:

නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණණ්නම සලකය අවසන් කළ විට අස්ත්තග්ලරුල්ලන්, අස්ත්තග්ලරුල්ලන්, අස්ත්තග්ලරුල්ලන් (මම අල්ලෙහිගෙන් සමඟ අයදිමි) යුතී පවසායිටියහ.

පසුව “අල්ලෙහුම්ම අන්තස්-සලම් වමින්කස් සලම් තබරක්න යාදල් ජලනී වල් ඉක්රමි” (යාජල්ලන් ඔබ ගන්තය. ගන්තහඩිය ඔබෙන් වත්තකි. කීර්තියෙන් හකානයැලී හඩියෙන් යුත්ත ඔබ උත්ක්ෂේධ විය.) යුතී තම පරමධිපතිට එතුමණණ්ගරුබුහුමන් කළහ. අල්ලන් වනහි, ඔහුගේ ගුණාවල ඔහු පරිපූර්ණය. සියලු

අඩුප්‍රතිච්ඡලින් පිවිතුරය. මෙලෙක් හාමතුලෙක් සියලුම හනිච්ඡලින් ආරක්ෂණීය පත්‍රිය යුත්තේ ඔහුගෙන් මිස වෙනත් අයගෙන් නොත්වී. ඔහු සුවිශ්දේය. දෙනු ලබන ඔහුගේ යහපත අධිකව ඇත. ඔහු බලධැන්වයේ හාන්‍යන්ගීලින්වයේ හිමිය.

හදීසයේ භරය:

1. සිලකයෙන් පසු ප්‍රසක්ෂමතාවහි යොදීම හාස්‍යන් අඛණ්ඩව නිරන වීම සතුවුදායකය.
2. නමුදුම්වලට ඇති අඩු ප්‍රතිඵලන් කිරීම සඳහන්, අවනන වීමෙහි එහි සිදු වූ පුරුෂ්ප්‍රති පිරවීම සඳහන් ප්‍රසක්ෂමතාවහි නිරන වීම සතුවුදායකය.

(10947)

(175) - عَنْ أَبِي الزُّبَيرِ قَالَ: كَانَ ابْنُ الرُّبَيْرِ يَقُولُ فِي دُبُرِ كُلِّ صَلَاةٍ حِينَ يُسَلِّمُ: «لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ، لَا إِلَهَ إِلَّا اللَّهُ، وَلَا نَعْبُدُ إِلَّا إِيَّاهُ، لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ وَلَهُ الشَّاءُ الْخَيْرُ، لَا إِلَهَ إِلَّا اللَّهُ مُحْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ» وَقَالَ: «كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُهَلِّلُ بِهِنَّ دُبُرَ كُلِّ صَلَاةٍ». [صحیح] [رواه مسلم]

(175) – අඩු සූබෙකිර් (රළියල්ලෙනු අන්හු) තුමේසින් වත්තකරන ලදී: සඛල්වින්ම සම් සලකයකටම පසුව සලකී පවසන අවස්ථාවේ එතුමාමෙසේ පවසන්නට වූහ. “ලාංඡලනී ඉල්ලෙලෙනු වහ්දුහු ලා ජරීක ලහු ලහුල් මුල්කු වලහුල් හමදු වහුව අලාකුල්ලි ශේධීම් කදිර්. ලෙස වැවල වලකුවිවන ඉල්ලකිල්ලනී ලාංඡලනී ඉල්ලෙලෙනු වලා නා:බුදු ඉල්ලෙමියනු ලහුන් නියෝගී මතු වලහුල්ලු වලහුල්සනහැල් හසන් ලාංඡලනී ඉල්ලෙලෙනු මුහ්ලිසින ලහුදීන වලව් කරිහාල් කරිරුන්.” තේරුම: නමදුමට සූදුස්සා අල්ලන් හර වෙනත් කිසිවෙක් හෝකිසිවක් හෝනෙමත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හටුල් කරුවෙකු නොමත. සියලු බලනාල ඔහු සතුය. ප්‍රගෘහී සියල්ල ඔහුටමය. සම දෙයක් කෙරෙහිම ඔහු ගක්තිය ඇත්තය. අල්ලන්ගෙන් හර කිසිම ගක්තියක් හෝබලවේගයක් නොමත. ඔහු හර වෙනත් දෙවියෙකු නත. ඔහු හර වෙන කිසිවෙකුට අපි නමදුම් නොකරන්නේමු. සියලු දෙශීයන් ඔහු සතුය. ග්‍රේෂ්ඩ්‌විය ද උතුම් වූ උපහරය ද ඔහුටම හිමිය. නමදුමට සූදුස්සා ඔහු හර වෙන කිසිවෙක් හෝකිසිවක් නොමත. ප්‍රතික්ෂේප කරන්නන් විරුද්ධ වූව ද සියලු නමදුම් ඔහු වෙනුවෙන් පමණක් ඉවු කරමු. අල්ලන්ගේ දිනයන් (සල්ලෙලෙනු අලයිහි වසල්ලම්) සම සලකයකට පසුවම මෙසේ තහ්ලිල් පවසන්නෙකු ලෙස සිටයහයි මෙනුමකවදුරටත් පවසා සිටියහ. [පූර්ව සඩක සහිත හඳුසායකි] - [ඉමත් මුස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

සමූ අනිවත්යය සිලකයකම සලති කීමෙන් පසු නබි (සල්ලල්ලහු අලදිහි වසල්ලම්) තුමණ්මේම මහඟ අනුවදිය තුළින් අල්ලන්ව ඒකීයන්වයට පත් කරන්නෙකු වූහ. එහි තොරුම්:

"ලාංඡලන ඉල්ලල්ලහු" සඛැලෙස නමුදුම් ලබන්නට සූදුස්සා අල්ලන් භර වෙනත් කිසිවෙක් හෝකිසිවක් හෝනෙමත.

"වහ්දනු ලාජරික ලහු" (ඔහු ඒකීයය. ඔහුට කිසිදු භවුල් කරුවෙකු නොත.) එනම්: ඔහුගේ දේවත්වය, ඔහුගේ පරිපළනත්වය, ඔහුගේ නම භාගුණාග වල ඔහුට කිසිදු භවුල් කරුවෙකු නොත.

"ලහුල් මූල්කු" (සියලු බලනල ඔහු සතුය.) එනම්: නිරපේක්ෂ, විශ්වීය සහ පුලුල් ආධිපත්‍යය ඔහු සතුය. අහස් භා මහපෙනුවේ ද ඒ දෙක අතර ඇති දැහැ ආධිපත්‍යය ඔහු සතුය.

"වලහුල් භම්ද" ප්‍රගංසා සියල්ල ඔහුටමය. එනම්: ඔහු පුර්ණවත් ගුණාගවලින් වර්ණනා කරනු ලබන්නය. දුකු භා සතුට යන සමූ අවස්ථාවකම ඔහුට ආදරය දක්වීමෙන් භාගරු බුහුමන් කිරීමෙන් ඔහු පුර්ණවත් ලෙස ප්‍රගංසුවේය.

"වහුව අලාකුල්ලි ජෙයිඹන් කදිර්" (සමූ දෙයක් කෙරෙහිම ඔහු ගක්තිය ඇත්තය.) එනම්: ඔහුගේ බලය පුර්ණවත්ය. සමූ ආකර්‍යකින්ම පරිපුර්ණවත්ය. කිසිවක් ඔහුට අපෙනහිස්ත් වන්නේ නත්. කිසිදු කරුණක් ඔහුට වළක්වන්නේ ද නත්.

"ලා භවුල වලා කුව්වන ඉල්ලා බිල්ලනි" (අල්ලන්ගෙන් භර කිසිම ගක්තියක් හෝ බලවේගයක් හෝ නොත.) එනම්: අල්ලන්ගෙන් තෙත්ව, එක් තත්ත්වයකින් තවත් තත්ත්වයකට වෙනස් වීමට, අල්ලන්ට පිටුප්‍රමත්තමන් ඔහුට අවනන වීම සඳහා හඳුමට භක්තියක් හෝ ගක්තියක් හෝ නත්. ඔහු උපකර කරන්නය. සියලු ප්‍රචිරුම් ඔහු මත ප්‍රචිරේ.

"ලාඉලහි ඉල්ලේනු වලාන්බුදු ඉල්ලාඉයියනු" (ඔහු භර වෙනත් දෙවියෙකු නත්. ඔහු භර වෙන කිසිවෙකුට අපි නමුදුම් නොකරන්නොමු.) මෙය දේවත්වයේ අර්ථය සහතික කරමින් බහුදේවත්වය ප්‍රතික්ෂේප කිරීමකි. සඛ්‍යාච්‍යාලා ඔහු භර නමුදුම් ලබන්නට වෙනත් කිසිවකු සූදුසු නත්.

"ලහුන් නියෝග වලහුල් ගල්ලු" (සියලු දෙශීයන් ඔහු සතුය. ග්‍රේෂ්‍යත්වය ද ඔහු සතුය.) එනම්: ආයිර්වද බිජි කර ඒවනමන් සතුව තබාඅත්තය. ඔහු අභිමත කරන ගත්තන් භට එමගින් ඔහු ආයිර්වද කරනු ඇත.

"වලහුල්සනඩල්හසන්" (උනුම් වූ උපහරය ද ඔහුටම හිමිය.) එනම්, ඔහුගේ ප්‍රධාන්ම, ඔහුගේ ගුණාග, ඔහුගේ ක්‍රියාත්මක භාව ඔහුගේ ආයිර්වදීයන් මත භාස්‍යලු වක්‍රිරණයන් මත උනුම් වූ උපහරය ඔහුටම හිමිය.

"ලාඉලහි ඉල්ලේනු මුහ්ලිසින ලහුදේදින" (නමුදුමට සූදුස්සා අල්ලන් භර වෙන කිසිවෙක් හෝකිසිවක් නොත්තා. අවංකයින් ලෙස ඔහුටම දහම ප්‍රද කරමු.) එනම්: අල්ලන්ට අවනත වීමෙහි කිසිදු මුහුණුව්වෙවක් හෝ ප්‍රදර්ශනය කිරීමකින් තෙවත ඒකීයන්වයට පත් කරන්නන් ලෙසින්.

"වලවි කරහල්කැරුණ්" (ප්‍රතික්ෂේප කරන්නන් විරුද්ධ වූව ද) එනම්: දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද, අල්ලන් ඒකීයන්වයට පත් කිරීමෙහි භාඛහුට නමුදුම් කිරීමෙහි ස්ථාවර ව සිටින්නන් ලෙසින්.

හදීසයේ භරය:

1. සම් අනිවත්තය සලකයෙන් පසුවම මෙම දික්රී ප්‍රජා ප්‍රකණ කිරීම ප්‍රියානකය.

2. දේවන්ටය ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද මූස්ලිම්වරයනුම ආගම ගතා අභිමතයට පත්වන අතර එහි සංකේත පුද්රේගණය කරනු ඇත.
3. "සලකයෙන් පසු" යන වදන භාජීසයේ සඳහන්ව පමිණ, භාජීසයේ දික්රී කිරීම ද සඳහන් වී ඇත්නම් එහි පදනම වනුයේ සලමයෙන් පසු එය සිදු වීමය. නමුත් ප්‍රත්ථිත්වක් වී නම් එය සලකයේ සලම් කිමට පෙර විය යුතුය.

(6203)

(176) - عَنْ وَرَادٍ كَاتِبِ الْمُغِيرَةِ بْنِ شَعْبَةَ قَالَ: أَمْلَى عَلَيَّ الْمُغِيرَةُ بْنُ شَعْبَةَ فِي كِتَابٍ إِلَى مُعَاوِيَةَ أَنَّ اللَّهَ يَصَلِّي اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ فِي دُبْرِ كُلِّ صَلَاةٍ مَكْتُوبَةٍ: «لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، اللَّهُمَّ لَا مَانِعَ لِمَا أَعْطَيْتَ، وَلَا مُعْطِيٌّ لِمَا مَنَعْتَ، وَلَا يَنْفَعُ ذَا الجَدَّ مِنْكَ الْجَدُّ». [صحیح - متفق عليه]

(176) - අල්-මුගිරා ඉඩිනු සූයේ ලේකකයකු වූ වර්ද්‍යී තුමා විසින් මෙසේ වත්තා කරන ලදී. අල්-මුගිරා ඉඩිනු සූයේ විසින් මුජාවියා තුමාවෙත යවන ලද ලිපියෙහි මට මෙසේ නියම කර තිබුණේය. (නියම කරන ලද) අනිවත්යය සම සලකයකටම පසුව නබ් (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් මෙසේ පවසන්නෙකු වූහ. "ලාඉලහේ ඉල්ලේලෙහු වහ්දහු ලාඡරික ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලාකුල්ලි සෙයිඉන් කදීර්, අල්ලෙහුම්ම ලාමනිඇ ලිමාඇශනය්ත වලාමුඇනිය ලිමාමන්ත, වලා යන්ගැනී දල් ජද්දි මින්කල් ජද්දු" [පූර්ව සඩක සහිත හඳිසයකි] - [බූහත් භාමුස්ලීම් හි වත්තාවි ඇතා]

විවරණය:

නබ් (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් නියම කරන ලද අනිවත්යය සම සලකයකටම පසුව මෙසේ පවසන්නෙකු වූහ.* "ලාඉලහේ ඉල්ලේලෙහු වහ්දහු ලාඡරික ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලාකුල්ලි සෙයිඉන් කදීර්, අල්ලෙහුම්ම ලා මනිඇ ලිමාඇශනය්ත වලාමුඇනිය ලිමාමන්ත, වලායන්ගැනී දල් ජද්දි මින්කල් ජද්දු"

එනම්: "ලාඉලහේ ඉල්ලේලෙහි" (නමදුමට සුදුස්සා අල්ලහි හර වෙනත් දෙවියෙකු නත්) යන ඒකීයන්වයේ ප්‍රකණය මම පිළිගන්නෙම්. නියම නමදුම අල්ලහි වෙනුවෙන් පමණක්ම මම ස්ථීර කළේම්. ඔහු හර සෙස සියලු දැමම අහොස් කළේම්. එහොයින් අල්ලහි හර නමදුම ලබන්නට වෙනත් කිසිවකු නත්.

සඩ් පුර් ණවත් රජය අල්ලන්ට පමණක් සතු බව මම පිළිගන්නේමි. අහස්හී හා මහපෙනුවේ ව්‍යුහ් ගේ සියලුම ප්‍රගංච්චිත්ව හිමිකම් ලබනුයේ උත්තරීතර අල්ලන්ය. එය ඔහු සියලු දැකිරීමට සර් වලඹිත් වීමෙනි. පිරිනම්මීමට හෝත්හනම් කිරීමට කවර කරනුක් අල්ලන් නිර් නෙය කළේ ද එයට පටහන්ව ක්‍රියා කරන කිසිවෙකු නත්. ඔහු ඉදිරියේ පෙනුහූනුතුග් පෙනුහූන් කම ප්‍රයෝග්නවත් වන්නේ නත්. සඩ්ලින්ම ඔහුට ප්‍රයෝග්නවත් වනුයේ දහම් ක්‍රියාවන් පමණි.

හදිසයේ භරය:

1. මෙම අනුවදීයේ දේව ඒකීය කරනුයේ ප්‍රකණ හැඳුගැංචිත්වී ප්‍රකණ අනුළත්ව ඇති බ්‍රහ්ම සලක් වත්‍යන්ගෙන් පසු මෙම අනුවදී ප්‍රච්ඡීම සතුවුදෙක වන්නේය.
2. සුන්නත් පිළිපදීමට හඳුය පතුරුවැසීමට යුහුසුල වීම.

(65102)

(177) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ سَبَّحَ اللَّهَ فِي دُبْرِ كُلِّ صَلَاةٍ ثَلَاثًا وَثَلَاثِينَ، وَكَبَّ اللَّهَ ثَلَاثًا وَثَلَاثِينَ، فَتَلْكَ تِسْعَةٌ وَقَسْعُونَ، وَقَالَ: تَمَامُ الْمِائَةِ: لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ عُفِرَتْ حَطَابِيَاهُ وَإِنْ كَانَتْ مِثْلَ زَبَدِ الْبَحْرِ». [صحيح] - [رواه مسلم]

(177) - අල්ලන්ගේ දූතයණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු නුරෝයරා(රැලියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: කවරෙකු සම සලකයකින් පසු තිස් තුන් වරක් සුබිහනල්ලන් යයි අල්ලන්ට පිවිතුරු කර, තිස් තුන් වරක් අල්හම්දුලිල්ලන් යයි අල්ලන්ට ප්‍රගාසා කර, තිස් තුන් වරක් අල්ලහු අක්බර් යයි අල්ලන්ට ග්‍රේෂ්යෑන්වයට පත් කර, එනම් එය අනු නව වරකි. සියය සම්පූර්ණ කරමින් "ලාඉලහ ඉල්ලල්ලහු වහ්දහු ලාඡරික ලහු ලහුල් මූල්කු වලහුල් හම්ද වහුව අලා කුල්ලි ජේයිඉන් කදිර් (නමදුමට සුදුස්සා අල්ලන් පමණක් හර වෙනත් කිසිවකු නත්. ඔහුට කිසිදු හවුල්කරුවකු නත්. සියලු ආධිපත්‍යයන් ඔහු සතු ය. සියලු ප්‍රගාසාද ඔහුවම හිමි ය. ඔහු සියලු දැකෙරෙහි සර් ව බලෙන්ය) යයි පවසන්නේ ද ඔහුගේ පථ් මූහුදු පෙණ තරම් තිබුණු ද ඒවා සමඟ දෙනු ලැබේ." [පුර්ව සඩක සහිත හඳුසයකි] - [ඉමම් මූස්ලිම් එය වත්තාකර ඇතා]

විවරණය:

කවරෙකු අනිවත්තය සලකයෙන් පසු පහන සඳහන් කරණු ජවසන්නේ ද ඔහුගේ ප්‍රවීච්චා සමඟ දෙනු ලබන බව නඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණුප්‍රහැදිලි කළහ.

තිස් තුන් වරක් සුබිහනල්ලන් යයි පවසායිලු අඩුප්‍රඩුවලින් අල්ලන්ට පිවිතුරු කිරීම.

තිස් තුන් වරක් අල්හම්දුලීල්හෙන් යයි පවසඡල්හෙන් කෙරෙහි ආදර බඳීමෙන් හා ගරු කිරීමෙන් ගුතුව ඔහුගේ සියලුම පූර්ණවත් ගුණාග මෙනෙහි කරමින් ඔහුව ප්‍රගංසුකිරීම.

තිස් තුන් වරක් අල්හෙනු අක්බර් යයි පවසඡඩල්හින්ම අල්හෙන් සර්වබලධේත්ය, සියලු දැඩි වචා ඔහු අති කිරීනි මත්ය යයි පිළිගෙන ගේෂේයාත්වයට පත් කිරීම.

"ලා ඉලහා ඉල්ලේලෙහු වහ්දහු ලා ජරික ලහු ලහුල් මුල්කු වලහුල් හම්ද වහුව අලා කුල්ලී සෙයිඉන් කදීර්" යනුවෙන් පඩිසීමෙන් සියය සම්පූර්ණ වෙයි. එහි නේරුම: සඛැලේසි නමුදුම් ලබන්නට අල්හෙන් හර වෙනත් දෙවියෙකු නත්. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නත්. සඛැලේන්ම පූර්ණ ආධිපත්‍යය සුවිශ්දේ ඔහු සතුය. ප්‍රගංසවාත්න් ආදරය සමග වූ පසුසුමටත් ගරඹුහුමන් කිරීමටත් සුදුස්සා ඔහු හර වෙනත් කිසිවකු නත්. සඛැලේන්ම ඔහුට කිසිවක් අපෙනුහැස්න් වන්නේ නත් අතර ඔහු සියලු දැකෙරෙහි සර්වබලධේත්ය.

කවිරෙකු මෙය පවසන්නේ ද, ඔහුගේ පසකම් මුහුදු රැඳී නගන විට භාර්ථාවන විට මතුවන සුදු පෙණ තරම් නිඩුණු ද ඒවා මක්දම්මහුට සමඟ දෙනු ලැබේ.

හදීසයේ භරය:

1. අනිවත්‍යය සලක්වලින් පසු මෙම (දික්ර්) මෙනෙහි කිරීම සතුවුදියකය.
2. පසකම්වලට සමඟ ලඩීමට මෙම සිහිකිරීම හේතුවක් වේ.
3. උත්තරීතර අල්හෙන්ගේ මහිමය, ඔහුගේ කරුණව් හා ඔහුගේ සම්බුද්ධීය විග්‍රහන්වය.
4. මෙම දික්ර් පසකම්වලට සමඟ ලඩීමට හේතුවකි. එහි අදහස්: සුදු පසකම් සඳහා ප්‍රතිකර්මයක් වීමය. නමුත් මහා

ප්‍රකාමි වනහි, ඒවක්වීලාභවන් පග්වත්තස වී සමඟ
අයදින තෙක් ඒවත සමඟ දෙනු නොමැති.

(10948)

(178) - عَنْ أَيِّ اُمَّامَةٍ رضيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ قَرَأَ آيَةً الْكُرْسِيِّ فِي دُبْرِ كُلِّ صَلَاةٍ مَكْتُوبَةٌ لَمْ يَمْنَعْهُ مِنْ دُخُولِ الْجَنَّةِ إِلَّا أَنْ يَمُوتَ». [صحيح] - [رواه النسائي في الكبرى]

(178) - අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අඩු උමණ (රැඳියල්ලනු අන්හු) තුම්සිසින් මෙසේ වත්තාකරන ලදී: "කවරෙකු සම් අනිවත්තය සලකයෙන් පසු ආයතුල් කුර්සී පර්යනය කළේ ද ඔහු මරණයට පත්වීම හර වෙනත් කිසිවක් ඔහු ස්වර්ගයට පිවිසීම වළක්වන්නේ නත්." [පූර්ව සඩක සහිත හඳුසයක්] - []

විවරණය:

අනිවත්තය සලකය අවසන් කළ පසුව කවරෙකු ආයතුල් කුර්සී පර්යනය කරන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසීමට මරණය හර වෙනත් කිසිවක් ඔහුට බඩකයක් වන්නේ නත්. එය සුරතුල් බකරත්වහි සඳහන් පෙන්වයි. උන්නරිනරයක්න් මෙසේ පවසයි:

اللهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سَيِّنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مِنْ ذَا الَّذِي يَسْقُطُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفُهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسَعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَتُوْدُهُ حَفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ

තේරුම: අල්ලන් වන ඔහු හර වෙනත් දෙවිදෙකු නත්. ඔහු සඳාජීවමන ය, සඳාපලත්මක් ඇත්තාය. මද නින්ද භෝ(තද) නින්ද ඔහු ව ග්‍රහණය තොකරන්නේය. අහස් හි ඇති දැද මහපෙනුවේ ඇති දැද ඔහු සතු ය. ඔහු අනුමතීය දුන් අය මිස ඔහු අඩියස මධිභන්වන්නෙකු විය හක්කේ කවරෙකුට ද? ඔවුනට ඉදිරියේ ඇති දැද ඔවුනට පසුපසින් ඇති දැද ඔහු

දන්නේය. ඔහු අභිමත වූ පරදී මිස ඔහුගේ දෙහෙමත් කිසිවක් ඔවුහු ගුහණය නො කරනි. ඔහුගේ ආසිනය අහස් හි හා මහපෙනුවහි ව්‍යස්ථා ව ඇති. ඒ දෙක ආරක්ෂාකිරීම ඔහුට දුෂ්කර නොත්ති. තව ද ඔහු අති උත්තරීතර ය. මහෙත්තාම ය. (අල්-බකරා 255)

හදීසයේ භරය:

1. "අල්-අස්මෙල් ඩුස්නා හෙවත් අල්ලන්ගේ අලංකර නම හා උසස් ගුණාග මෙහි ඇතුළත්වී ඇති බ්ලින් මෙම මහගු ප්‍රධාන් මහිමය.
2. සම් අතිවත්යය සලකයින් පසුම මෙම මහගු ප්‍රධාන කියවීම සතුවුදාකය.
3. දැඩෑම් ක්‍රියාත්මක ස්වර්ගයට පිවිසීම සඳහා හෝතු සංඛ්‍යකයකි.

(10950)

(179) - عَنْ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: حَفِظْتُ مِنَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَشْرَ رَكْعَاتٍ: رَكْعَتَيْنِ قَبْلَ الظَّهَرِ، وَرَكْعَتَيْنِ بَعْدَهَا، وَرَكْعَتَيْنِ بَعْدَ الْمَغْرِبِ فِي بَيْتِهِ، وَرَكْعَتَيْنِ بَعْدَ الْعِشَاءِ فِي بَيْتِهِ، وَرَكْعَتَيْنِ قَبْلَ صَلَاةِ الصُّبْحِ، وَكَانَتْ سَاعَةً لَا يُدْخُلُ عَلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِيهَا، حَدَّثَنِي حَفْصَةُ أَنَّهُ كَانَ إِذَا أَذَّنَ الْمُؤَذِّنُ وَطَلَعَ الْفَجْرُ صَلَّى رَكْعَتَيْنِ، وَفِي لَفْظِهِ: أَنَّ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يُصَلِّي بَعْدَ الْجُمُعَةِ رَكْعَتَيْنِ. [صحيح] - [متافق عليه بجميع روایاته]

(179) - අඩුම්ප්ලේන් ඉඩිනු උමර් (රූපියල්ලෙහු අන්ත්‍රුම) විසින් වත්තා කරන ලදී. මම නබා (සල්ලේලේලෙහු අලධිහි වසල්ලම්) තුමණන්ගෙන් රකඟාත් දහයක් හදුරුවෙමි. ලුහර් සලකයට පෙර රකඟාත් දෙකක් ද ඉන්පසු රකඟාත් දෙකක් ද; මග්‍රිඩ් සලකයට පසු තම නිවෙසෙහි රකඟාත් දෙකක් ද; ඉහාසාලකයට පසු තම නිවෙසෙහි රකඟාත් දෙකක් ද සුබ්හු සලකයට පෙර රකඟාත් දෙකක් ද යනැංශියෙනි. නබා (සල්ලේලේලෙහු අලධිහි වසල්ලම්) තුමණන් වෙත නෙහිවිසෙන හොත්රඛික් ද එහි විය. භාෂ්‍යනුමිය මට මෙසේ පවසසිටියයා: එතුමණන් මුජ්ද්දින් අදන් පවසා අප්‍රායම උදාව්‍ය විට රකඟාත් දෙකක් ඉවු කරයි. තවත් වත්තවික. සඛලින්ම නබා (සල්ලේලේලෙහු අලධිහි වසල්ලම්) තුමණන් ජ්‍යුම්‍රාවෙන් පසුව රකඟාත් දෙකක් ඉවු කරන්නෙකු වුහ." [පූර්ව සඩක සහිත හදීසෙයකි] - [සියලු වත්තාසම්බන්ධතවන් සමග බුහත් හාමුස්ලිම් හි එය වත්තාවී ඇතා]

විවරණය:

අඩුම්ප්ලේන් ඉඩිනු උමර් (රූපියල්ලෙහු අන්ත්‍රු) තුමා මෙසේ ප්‍රහැදිලි කර සිටියේය. මම නබා (සල්ලේලේලෙහු අලධිහි වසල්ලම්) තුමාවිසින් දන් හදුරු රකඟාත් දහයක් ඇතා. ඒවා "අස්-සුනන් අර්-රවන්බි" (නිරතුරුවී ඉවු කරන අතිරේක සලක්) යයි කියනු ලැබේ. ලුහර් සලකයට පෙර රකඟාත් දෙකක් හා ඉන් පසු රකඟාත් දෙකක්, මග්‍රිඩ් සලකයට පසු තම නිවෙසෙහි රකඟාත්

දෙකක්, ඉජාසලකයට පසු තම නිවසේහි රකඟාත් දෙකක්, ගජර් සලකයට පෙර රකඟාත් දෙකක්, සම්පූර්ණ වගයෙන් රකඟාත් දැහයකි. ප්‍රමුඛ සලකය වනසි, ඉන් පසු රකඟාත් දෙකක් ඉවු කරනු ලැබේ.

හදිසයේ භරය:

1. නිරතුරුව ඉවු කරනු ලබන මෙම රවත්තිබ් සලකයන් ඉවු කිරීමත්, එහි අඛණ්ඩව නිරත වීමත් සනුවු දෙකය.
2. නිවසේ සුන්නයෝග්‍ය සලකයන් ඉවු කිරීම ආගමනුගත කරනු ලැබුවකි.

(3062)

(180) - عن عائشة أم المؤمنين رضي الله عنها: أن النبي صلى الله عليه وسلم كان لا يدع أربعًا قبل الظهر وركعتين قبل الغدأة. [صحیح] - [رواہ البخاری]

(180) – දේශ්වත්වය විශ්ව්‍ය කරන, මූහේන්වරුන්ගේ මණ්‍යක වූ ආඉජා(රළියල්ලෙහු අන්හා) තුමිය විසින් මෙසේ වත්තකරන ලදී: "සඛ්‍යීන්ම නඩි (සල්ලල්ලෙහු අලධිහි වසල්ලම්) තුමණ්‍යේෂ්‍රහර් සලකයට පෙර ඇති රකඟාත් හතර සහ සුබ්ලිහු සලකයට පෙර ඇති රකඟාත් දෙක අතපසු නොකරන්නොකු වූහ." [පූර්ව සඩක සහිත හදිසයකි] - [ඉමත් බූහත් එය වත්තකර ඇත]

විවරණය:

ଆඉජා(රළියල්ලෙහු අන්හා) තුමිය මෙසේ දන්වා සිටියා ය: සඛ්‍යීන්ම නඩි (සල්ලල්ලෙහු අලධිහි වසල්ලම්) තුමණ්‍යේතම නිවසේහි ලුහර් සලකයට පෙර ඇති රකඟාත් හතර සහ සුබ්ලිහු සලකයට පෙර ඇති රකඟාත් දෙක අතපසු නොකර අඛණ්ඩ ව ඉවු කරන්නොකු වූහ.

හඳිසයේ භරය:

1. ලුහර් සලකයට පෙර ඇති රකඟාත් භතර සහ ගණ්ඩ් සලකයට පෙර ඇති රකඟාත් දෙක අඛණ්ඩව පිළිපදීම සනුවූ දෙක ක්‍රියවිකි.
2. අමතර සලක් නමුදුම් නිවසේ ඉටු කිරීම උනුමිය. ආඉජා (රැලියල්ලෙහු අන්හ) තුමිය විසින් ඒ ගන දන්වයැන්තේ එබැවිනි.

(11249)

(181) - عَنْ عَبْدِ اللَّهِ بْنِ مُعَقْلٍ رضيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «بَيْنَ كُلَّ أَذَانٍ صَلَاةٌ، بَيْنَ كُلَّ أَذَانٍ صَلَاةٌ» ثُمَّ قَالَ فِي التَّالِثَةِ: «إِمْنُ شَاءَ». [صحيح عليه]

(181) - නබි (සල්ලේලෙහු අලධිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඩුල්ලන් ඉඩිනු මුගල්ලල් (රැලියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. "සම් අදන් දෙකක් අතර සලකයක් ඇත. සම් අදන් දෙකක් අතර සලකයක් ඇත" පසුව තුන්වන වනත්වී "කමති අයට පමණි" යයි එනුමණන් ප්‍රඩිහා. [පූර්ව සබක සහිත හඳිසයකි] - [බූහත් භාමුස්ලීම් හි වත්තාවී ඇත]

විවරණය:

සිම් අදන් ප්‍රකණයක් භාංකුමත් ප්‍රකණයක් අතරම අමතර සලකයක් ඇති බව නබි (සල්ලේලෙහු අලධිහි වසල්ලම්) තුමණක් පහදිලි කළහ. එය තුන් වරක්ම ප්‍රකණ කර, තුන්වනි වනත්වී එය ඉටු කිරීමට කමති උදවියට එය යෙන්ස ක්‍රියවික් බව එනුමදන්වා සිටියන.

හඳිසයේ නරය:

1. අදන් ප්‍රකණය හාංකමත් ප්‍රකණය අතර සලකය ඉවු කිරීම සතුවුද්‍යක ක්‍රියාවක් බව සලකන්න.
2. ප්‍රකණය නඩතා නඩතන් පට්සසිටීම නඩ් (සල්ලල්ලෙහු අලියිහි වසල්ලම්) තුමණන්ගේ මග පෙන්වීමකි. එය ඇහොත්තාට සිලුස්වීමක් හැසවසන දැඟි වදුගත් කම සහතික කිරීමක් වන්නේය.
3. අදන් දෙකක් යන්නෙහි අදහස: අදන් හාංකමත් වෙයි. මෙහි අදන් දෙකක් යුති පෙළුවේ භාවිත කර ඇත්තේ (හිරු හසුදුට) සදු දෙකක් යුති ද (අඩු බක්රී හැඳමර්ට) උමර් දෙදෙනෙක් යුති ද අතිගායෙක්තියෙන් පට්සසිටින්නක් මෙන් සිලුකේ.
4. අදන් යනු සලකයේ වේලඩ් පම්පිණි ඇති බව දැනුම් දීමය. ඉකම්යනු සලකයේ ක්‍රියාවට සහභාගී වන මෙන් දැනුම් දීම වේ.

(65479)

(182) - عَنْ أَبِي قَتَادَةَ السَّلَمِيِّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ فَلْيَرْكِعْ كَمْ رَكْعَتِينِ قَبْلَ أَنْ يَخْلِسَ». [صحيح] - [متفق عليه]

(182) - සඛල්වින්ම අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු කතදා අස්-සලම් (රැඳියල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී. "ඔබ අතරින් කිසිවකු හෝ මස්ජිදයට පිවිසි විට, තමන් වඩි වීමට පෙර රකඟාන් දෙකක් ඉටු කළ යුතු වේ." [පූර්ව සංකීර්ණ සහිත භාෂ්‍යකි] - [ඛුහරි හැමුස්ලිම් හි වත්තාවේ ඇතා]

විවරණය:

කවර වේලවික හෝ කවර කරුණක් සඳහා හෝ යමෙකු මස්ජිදයට ප්‍රමිණියේ නම්, ඔහු වඩි වීමට පෙර රකඟාන් දෙකක් ඉටු කිරීම නඩා (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණණාදීරීමන් කළහ. එය පඩුරු වශයෙන් මස්ජිදය සඳහා කෙරෙන රකඟාන් දෙකයි.

හදීසයේ භාරය:

1. වඩි වීමට පෙර තහියාතුල් මස්ජිද් රකඟාන් දෙක ඉටු කිරීම සතුවුදාක කරුණකි.
2. මෙම නියෙන්ය වඩි වීමට අපේක්ෂකරන්නතය. තමුන් කවරෙකු මස්ජිදයට පිවිසි වඩි වීමට පෙර පිටත්ව ගියේද ඔහුට මෙම නියෙන්ය අදාළ වන්නේ නත්.
3. මිනිසුන් සලන් ඉටු කරමින් සිටියදී මස්ජිදයට පිවිසෙන්න, එම රකඟාන් දෙක අන්හර ඔවුන් සමග, ඔහු සමුහ සලකයට එක් විය යුතුය.

(183) - عن أبي هريرة رضي الله عنه أنَّ رسول الله صلى الله عليه وسلم قال: «إذا قُلْتَ لِصَاحِبِكَ: أَنْصِثْ، يَوْمَ الْجَمْعَةِ، وَالْإِمَامُ يَخْطُبُ، فَقَدْ لَغُوتْ». [صحيح] - [متفق عليه]

(183) – අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු හුරෝදිරා (රැලියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත් තකරන ලදී. “ප්‍රමුආ දිනයේ ඉමත් දේශනව් කරමින් සිටියදී ‘ඔබ නිහබවනු’ යයි නුඩි නුමේ මිතුරු ප්‍රඛ්‍ය විට සඛ්‍යාත්‍යාචාරීන්ම නුඩි එය නිෂ්ප්‍රා කර ගන්නේය.” [පුරුෂ සඩක සහිත භද්‍යයකි] - [බූහන් භාමුස්ලීම් හි වත්තාවී ඇතා]

විවරණය:

ප්‍රමුආ දේශනව්ට සහානී වන අය පිළිපෑදිය යුතු විනය සම්බන්ධයෙන් තබා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක් මෙහි දී ප්‍රහාදිලි කර ඇත්තහන. එනම්: දේශකයෙහි තම දේශනය සලසුම් කරගත හකි වන පරිදි ඔහු වෙනුවෙන් නිහඹ වීම ය. ඉමත්වරයාදේශනය කරමින් සිටිය දී සුළු ප්‍රමණයකින් වුව ද අනෙකත 'නිහඹ වනු', 'සවන් දෙනු' යයි කවරෙකු පවසන්නේ ද සඛ්‍යාත්‍යාචාරීන්ම ඔහු ප්‍රමුආ සලක්‍ය මහිමය අපනේ හඳුනෝය.

හදීසයේ හරය:

1. දේශනව්ට සවන් දෙන අවස්ථාවේ කතකිරීමේ තහනම. එය පිළිකුල් දෙයක් වළුක්වීමෙන් හෝස්ලමයට ප්‍රතිචර දක්වීමෙන් හෝකිවිසුම් ගිය අයට පිළිතුරු දීමෙන් හෝවිය හකි.
2. කිසිවකු ඉමත් සමග කතකරන්නේ නම් හෙතුමත් කිසිවකු සමග කතකරන්නේ නම් හෙත්‍ය ව්‍යක්තිරේකයකි. (එනම්, එයට අනුමත නිබේ)

3. දේශනයදක අතර අවශ්‍යතාවක් ඇති වූ විටෙක කතා කිරීමට අවසරය ඇත.
4. ඉමත් දේශනවික් සිදු කරමින් සිටිය දී නබ් (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණන්ගේ නමය සිහිපත් කරනු ලබන විටෙක, එතුමණන් කෙරෙහි සලවත් හැසුලුම් රහස්‍යගතව ප්‍රචිය යුතුය. ප්‍රත්ථිනවිට ආමීන් ප්‍රචිම ද එලෙසම විය යුතුය.

(3107)

(184) - عن عمران بن حصين رضي الله عنه قال: كأنتْ يِ بَوَاسِيرُ، فَسَأَلْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنِ الصَّلَاةِ، فَقَالَ: «صَلِّ قَائِمًا، فَإِنْ لَمْ تَسْتَطِعْ فَقَاعِدًا، فَإِنْ لَمْ تَسْتَطِعْ فَعَلَ جَنْبِ». [صحیح] - [رواہ البخاری]

(184) – ඉමරන් ඉඩිනු ප්‍රශ්නයින් (රළියල්ලේෂු අන්හුම) විෂින් වත්තාකරන ලදී. මට අර්ථස් රෙන්ය හට ගෙන තිබිණ. එවිට මම නබ් (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණගන් සලකය පිළිබඳ විමස්සිටියෙම්. එවිට එතුමණයෝ “ඔබ නළිට සලකය ඉවු කරන්න. නමුත් ඔබට නෙහිකි නම් වකී වී ඉවු කරන්න. එයට ද නෙහිකි නම් ඉල පත්තට ඇලුවී ඉවු කරන්න.” යයි ප්‍රචිහන. [පූර්ව සඩක සහිත භාෂ්‍යයකි] - [ඉමත් බුහත් එය වත්තාකර ඇත]

විවරණය:

සලකයේ මූලික ක්‍රියවිලිය, නළිට සිට එය ඉවු කිරීම බව නබ් (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණයෝපහැදිලි කළහ. නමුත් කිසිවකුට හෝ ඒ සඳහා හකියව නති අවස්ථාවික ඔහු වකී වී සලකය ඉවු කරයි. වකී වී සලකන් ඉවු කිරීමට නෙහිකි වූ යේ නම් ඔහුගේ ඉල පත්තට ඇලුවී සලකය ඉවු කිරීමේ හකියව ඔහුට ඇත.

හඳිසයේ භරය:

1. ස්වයං බුද්ධිය පවතින තක්කල්සලකයේ වගකීමෙන් ඉවත් වන්නේ නත්. එබැවින් තමන්ගේ හකියාවට අනුව සලකයේදී තත්ත්වයකින් තවත් තත්ත්වයකට යොමුවීමේ හකියාව පවතී.
2. ගත්තනමන්ට හකි දැකුව කිරීමේ දී ඉස්ලෘතය තුළ පවතින අවසරය හාප්පාසුව.

(10951)

(185) - عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ: أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «صَلَاةٌ فِي مَسْجِدٍ هَذَا خَيْرٌ مِنْ أَلْفِ صَلَاةٍ فِيمَا سِواهُ إِلَّا الْمَسْجِدُ الْحَرَامُ». [صحیح] - [متفق عليه]

(185) - නබි (සල්ලල්හූ අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඩු භුරේදිරා(රුඩියල්ලූ අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී: "මත්ගේ මස්ජිදයේ සලක් ඉවු කිරීම ඒ හර වෙනත් තත්ත්හි සලක් දහසක් ඉවු කිරීමට වඩානුම්ය. නමුත් මස්ජිද්ල හරමිහි හර. [පූර්ව සබක සහිත හඳිසයකි] - [බුහා හාමුස්ලම් හි වත්තාවී ඇතා]

විවරණය:

තම මස්ජිදයේ සලක් ඉවු කිරීමේ මහිමය ගණ නබි (සල්ලල්හූ අලයිහි වසල්ලම්) තුමණන්මෙසේ පහදිලි කළහ. සඛ්‍යාතින්ම එය මහැසුනු ලැබුවේ පිහිටාසැනී සෙසු මස්ජිදයන්හි ඉවු කරන සලකායට වඩාහස් ගුණයකින් උතුම්ය. නමුත් මක්කන්වේ පිහිටි මස්ජිද්ල හරමිය හර. එය නබි (සල්ලල්හූ අලයිහි වසල්ලම්) තුමණන්ගේ මස්ජිදයේ ඉවු කරන සලකායට වඩා උතුම් වේ.

හඳිසයේ හරය:

1. මස්ජීද්ලේ හරම්හි සහ මස්ජීද්න් තබවියෙහි ඉටු කෙරෙන සලක්නි ප්‍රතිඵලිල ගුණ කරනු ලැබේ.
2. මස්ජීද්ලේ හරම් තුළ ඉටු කෙරෙන සලකය සෙසු මස්ජීද්වල ඉටු කරන සලකයට වඩිසිය දහස් වත්යක් උතුම් වේ.

(65090)

(186) - عَنْ حَمْوَدٍ بْنِ لَبِيدٍ رضيَ اللَّهُ عنْهُ: أَنَّ عُثْمَانَ بْنَ عَفَّانَ أَرَادَ بِنَاءَ الْمَسْجِدِ فَكَرَهَ النَّاسُ ذَلِكَ، وَأَحَبُّوا أَنْ يَدْعُهُ عَلَى هَيَّتِهِ، فَقَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ بَنَ مَسْجِداً لِلَّهِ لَهُ فِي الْجَنَّةِ مِثْلُهُ». [صحیح] - [متفق عليه]

(186) – මහ්මුද් ඉඩිනු ලබිද් (රූපියල්ලනු අන්හු) තුම්විසින් වත්තා කරන ලදී. උස්මන් ඉඩිනු අංශන් මස්ජීදය ඉදි කිරීමට අපේක්ෂා කළේය. එවිට ජනයා එය පිළිකුල් කළේය. එය නිබෙන ස්වරුපයෙන්ම නිබෙන්නට භඳුමට ඔවුනු ප්‍රිය කළේය. එවිට එනුමා අල්ලන්ගේ දිනයක් කරමින් සිටි ප්‍රකණයකට මම සවන් දී ඇත්තෙනම් යුතු පවසාමෙන් ප්‍රච්ඡීය: "කවරෙකු අල්ලන් වෙනුවෙන් මස්ජීදයක් ඉදි කළේ ද ඔහු වෙනුවෙන් ඒ භාසමන දෙයක් ස්වර්ග ග උයනේ ඉදි කරනු ඇත." [පූර්ව සඩක සහිත හඳිසයකි] - [ඛුහන් භාමුස්ලිම් හි වත්තන්ටි ඇතුනු]

විවරණය:

උස්මන් ඉඩිනු අංශන් (රූපියල්ලනු අන්හු) තුමා තබි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ මස්ජීදයේ ආරම්භක ගෙවිනගිල්ලට වඩා අලංකර අයුරින් ගෙවිනගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂා කළේය. එවිට එම ගෙවිනගිල්ල තබි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ

කරුයේ තිබූ ස්වරුපයෙන් වෙනස් වන බඩින් ඒ සඳහා ජනයා පිළිකුල් කළේයේ. එය මඟියෙන් තනන ලද, වහල ඉදි කෙළු වලින් සඳහා ලද ගෙඩිනගිල්ලක් විය. උස්මන් (රැඹියල්ලනු අන්හු) තුමා ගල් භාසිමෙන්ති වලින් එය ගෙඩි නාගන්නට සිතුවේය. පසුව උස්මන් තුමා ඔවුනට මෙසේ පවසා සිටියේය: පූදර්ගෙනය කිරීමකින් හෝමුහුණිව්‍යවත්වන් තෙත්ව උත්තරීතර අල්ලන්ගේ තහ්නිය අජේක්ෂණවන් කවරෙකු මස්ජීදයක් තනන්නේ ද ඔහු කළ ක්‍රියාවර්ගයට වඩාතුම් ප්‍රතිඵ්‍යුතු ඔහුට අල්ලන් දෙනු කරනු ඇත. එම ප්‍රතිඵ්‍යුතු වනුයේ ඒ භාසමන දෙයක් ස්වර්ග උයනේ ඔහු වෙනුවෙන් අල්ලන් තනයීමය.

හදීසයේ භරය:

1. මස්ජීදය ඉදි කිරීමට උනන්දු කරවීම භාජීහි මහිමය.
2. මස්ජීදය පූජාල් කිරීම භාජිය ප්‍රතිසංස්කරණය කිරීම මස්ජීදයක් ඉදි කිරීමේ මහිමය තුළට ඇතුළත් වන්නකි.
3. සියලු ක්‍රියාවන් තුළ උත්තරීතර අල්ලන් වෙනුවෙන් අවංකහඩිය පූද කිරීම වදුගත් වන්නේය.

(65089)

(187) - عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «ما من صاحب ذهب ولا فضة، لا يؤدي منها حفتها، إلا إذا كان يوم القيمة، صفححت له صفائح من نار، فأحرى عليهما في نار جهنم، فينكرى بها جنبه وجيئه وظهره، كلما بردت أعيادت له، في يوم كان مقداره خمسين ألف سنة، حتى يقضى بين العباد، فيرى سيله، إما إلى الجنة، وإما إلى النار»

قيل: يا رسول الله، فالإبل؟ قال: «ولَا صاحب إبل لا يؤدي منها حفتها، ومن حفتها حلبها يوم وردها، إلا إذا كان يوم القيمة، بطبع لها بقاع قرق، أوف ما كانت، لا يفقد منها فصيلاً واحداً، تطوه بأخفافها وتعشه بأفواهها، كلما مر عليهه أولاه ردد عليهه آخرها، في يوم كان مقداره خمسين ألف سنة، حتى يقضى بين العباد، فيرى سيله إما إلى الجنة، وإما إلى النار»

قيل: يا رسول الله، فالبقر والغنم؟ قال: «ولَا صاحب بقر، ولَا غنم، لا يؤدي منها حفتها، إلا إذا كان يوم القيمة بطبع لها بقاع قرق، لا يفقد منها شيئاً، ليس فيها عقصاء، ولَا جلحاء، ولَا عضباء تنطحه بقرونها وتتطوه بأظلافها، كلما مر عليهه أولاه ردد عليهه آخرها، في يوم كان مقداره خمسين ألف سنة، حتى يقضى بين العباد، فيرى سيله إما إلى الجنة، وإما إلى النار»

قيل: يا رسول الله، فالخيل؟ قال: «الخيل ثلاثة: هي لرجل ستر، وهي لرجل أجر، فاما التي هي له وزر، فرجل ربظها رباء وفخرًا ونواء على أهل الإسلام، فهي له وزر، وأما التي هي له ستر، فرجل ربظها في سبيل الله، ثم لم ينس حق الله في ظهورها ولأرقابها، فهي له ستر وأما التي هي له أجر، فرجل ربظها في سبيل الله لأهل الإسلام، في مرج وروضة، فاما أكملت من ذلك المرج، أو الروضة من شيء، إلا كتب له، عدداً ما أكملت حسناً، وكتب له، عدداً أرواثها وأبوالها، حسناً، ولاتقطع طوالها فاستنت شرفاً، أو شرفين، إلا كتب الله له عدداً آثارها وأرواثها حسناً، ولما مرت بها صاحبها على نهر، فشربت منه ولا يريده أن يسقيها، إلا كتب الله له، عدداً ما شربت، حسناً»

قال: «ما أُنزِلَ عَلَيَّ فِي الْحُمْرِ شَيْءٌ، إِلَّا هَذِهِ الْآيَةُ الْفَادِعَةُ الْجَامِعَةُ»: {فَمَنْ

يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ، وَمَنْ يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ} [الزلزلة: 8]. [صحيح] - [متفق عليه]

(187) – අල්ලේන්ගේ දූතයක්න් (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරේයිරා(රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. “රන් හෝරිදී හිමි අයකු ඒ සඳහාවූ (සකන්) නියමය ඉන් ඉටු නොකරන්නේ නම්, මලවුන් කෙරෙන් නඩුවුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තඟි ඔහු වෙනුවෙන් තනනු ලැබේ. පසුව අපාගින්නෙහි රන් කරනු ලබ එමගින් ඔහුගේ ඇලපත්ත්ත ඔහුගේ නළල සහ ඔහුගේ පිට ගිනි තඟියෙන් මදිනු ලැබේ. එය සිසිල්වන සම විටෙකම නඩානන් රන් කරනු ලැබේ. මෙම දඩුවම වසර පනස්දහසක කරු ප්‍රමණයකින් යුත් එක් මතු දිනයක සිදු වේ. නීත්දු දෙනු ලබ, ස්වර්ගය වෙන හෝඅපාගින්න වෙන හෝමහුගේ මග ඔහු දකින තුරු නඩා නඩානන් ඔහු වෙනුවෙන් මෙසේ සිදු කරනු ලැබේ.” [පූර්ව සංඛ්‍යා සහිත භාෂ්‍යයකි] - [බූහන් භාමුස්ලම් හි වත්තාවී ඇතා]

විවරණය:

නඩා (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණක්ඇතාම් වස්තු සඳහන් කරමින් එවත අදාළ සකන් නියමය ඉටු නොකළවුනට මලවුන් කෙරෙන් නඩුවුවනු ලබන දිනයේ හිමිවන ප්‍රතිඵල පිළිබඳ පහදිළි කළහ.

පලමුව: රන් රිදී භාජම නීතියට ඇතුළන් වන වස්තු භාව්‍යතාක්ෂණීය ය. එහි දී සකන් නිකුත් කිරීම අනිවත්තය වී, එය ඉටු කරනු නොවුවේ නම්, මලවුන් කෙරෙන් නඩුවුවනු ලබන දිනයේ එවාලණු කරනු ලබ, කඩලි මෙන් හඩයට එවා නිමවා, අපාගින්නේ එවා රන් කර, එමගින් අදාළ ප්‍රදේශයෙහි දඩුවම් දෙනු ලැබේ. පසුව එමගින් ඔහුගේ ඇලපත, ඔහුගේ නළල භාමහුගේ පිට මදිනු ලැබේ. එය සිසිල් වූ සම විගසම නඩානන් එය උණු කරනු ලැබේ. දඩුවම් විදින මෙම තන්ත්වයේ වසර පනස් දහසක ප්‍රමණයෙන් යුත් මලවුන් කෙරෙන්

නහිවුවනු ලබන දිනය පුරුණ අඛණ්ඩව මෙම වද හිංස්ථ පවතිනු ඇත. අවසනයේ අල්ලන් ම්‍රීම් අතර තීන්දු ලබා දෙයි. ඔහු ස්වර්ග ව්‍යෝන් අතරට හෝප්පාව්‍යෝන් අතරට හෝප්න් වනු ඇත.

දෙවන්නා ඔවුවන් නිලි ඒවත අදාළ සකන් හා අධිනිය ඉවු නෙකරන ඔවු හිමිකරයි. උගේ කිරී දෙඩින විට ඒ අසල සිටින දුෂ්පතුන්ට ද ඉන් කෙටසක් නිකුත් කිරීම ද වගකීමකි. මෙම ඔවුවන් වෙනුවට පූජ්ටීමන් හා එගෙනු මෙන්ම උන්ගේ ප්‍රමණයට වඩා අධික දැදෙනු ලැබේ. මලවුන් කෙරෙන් නහිවුවනු ලබන දිනයේ විශාල භූමියකු අදාළ තනත්තව උන් සඳහා ඉදිරිපත් කර කෙටු කර තබයි. උන්ගේ ප්‍රභුවලින් ඔහු පණා දමයි. උන්ගේ දත්තලින් ඔහුව සපකයි. උන්ගෙන් අවසනයා ඔහු පසු කර ගිය සම අවස්ථාවකම නඩත ඔහු වෙන පළමුවන්නායටයි. දඩුවම් විදින මෙම තනත්තවයේ වසර පනස් දහසක ප්‍රමණයෙන් යුත් මලවුන් කෙරෙන් නහිවුවනු ලබන දිනය පුරුණ අඛණ්ඩව ඔහු සිටිනු ඇත. අවසනයේ අල්ලන් ම්‍රීම් අතර තීන්දු ලබා දෙයි. ඔහු ස්වර්ග ව්‍යෝන් අතරට හෝප්පාව්‍යෝන් අතරට හෝප්න් වනු ඇත.

තුන්වන්නාගව හස්ථා හිමිකරයි. - එහි බලුවන් හස්ථාවන් ද ඇතුළත් වේ- එම හිමිකරු විසින් උන් සඳහා නිකුත් කළ යුතු අනිවත්යය සකනය ඉවු කර තත්. එවිට උන්ගේ ප්‍රමණයේ කිසිවක් අඩු නෙකර උන් වෙනුවට පිරිසක් පිරිනමනු ලැබේ. මලවුන් කෙරෙන් නහිවුවනු ලබන දිනයේ තනිතලා විශාල භූමියක අදාළ පූද්ගලයා උන් ඉදිරියේ කෙටු කර තබයි. උන් අතර අං ඇද වූ සතුන් හෝප්ං තති සතුන් හෝප්ං කැඩුණු සතුන් හෝ දකු ගන්නට නොඟැලී. ඒවා සම්පූර්ණ ස්වභාවයෙන්ම පවතිනු ඇත. පසුව උන්ගේ අං වලින් ඔහුට අණිනු ඇත. උන්ගේ ප්‍රභුවලින් ඔහුට පණ්ඩමනු ඇත. උන්ගේ අවසන සත්වයා ඔහු පසු කර ගිය පසුව නඩතන් උන්ගේ ආරම්භක සත්වයා ඔහු වෙන යෙමු කරනු ලැබේ. ඔහු දඩුවම් විදින මෙම තනත්තවයේ වසර

පනස් දහසක ප්‍රමණයෙන් යුත් මලවුන් කෙරෙන් නඩුවටතු ලබන දිනය දක්වාපුරව්වම අඛණ්ඩව සිටිනු ඇත. අවසනයේ අල්ලන් ම්‍රේම අතර තීන්දු ලබාදෙයි. ඔහු ස්වර්ග ව්‍යෝන් අතරට හෝජ්පාව්‍යින් අතරට හෝජ්ත් වනු ඇත.

සිව්වන්න: අශ්‍රව හිමිකරුවා ඔවුන් වර්ග තුනකි.

පලමු වන්න: උග් විටෙක මිනිසත පත් හිමි කර දෙන්නෙකි. මූහුණ්චිඡඩී, උඩගුකම පෙන්වීම සඳහාහිමි කර ගත්තේ නම් හෝමූස්ලිම්වරුන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම සඳහා බඳු තැබුවේ නම් එවති අවස්ථාවක එය පවති.

දෙවන්න: උන් ඔහුට ආවරණයකි. අල්ලන්ගේ මත්ගයේ ජීහද් කිරීම සඳහාවෙන් කරන ලද සතුන්ය. ඔහු ද උන් සමග නිසි අයුරින් කටයුතු කරයි. උන්ට අවශ්‍ය ආහාර සපයයි. අනෙකුත් වියදම් ද දරයි. උන්ගේ අනෙකුත් අවශ්‍යතාද ඉටු කර දෙයි.

තුන්වන්නා ඔහුට කුසල් හිමි කර දෙනවුන්ය. එනම්, අල්ලන්ගේ මත්ගයේ කප කිරීම සඳහාවෙන්කරන ලද සතුන්ය. උලකුම් සඳහානු බිමක හෝසරුසත වත්තක හෝතුහු විසින් උගන් බඳු දමානිබෙයි. එහි උන් අනුහාව කරන ප්‍රමණයට ඔහුට යහපත ලියනු ලැබේ. උන්ගේ අසුවී භාරෙත් ප්‍රමණයට යහපත ලියනු ලැබේ. උග් සිටින තක් කල් ඒවාවිසන්දි නෙතුවී. උග් කැඹය කඩුස් තනිනලඩික ගමන් ගත්තේ නම්, උගේ අඩි සලකුණු භා උගේ අසුවීවල ප්‍රමණයට අල්ලන් ඔහුට කුසල් ලියන්නේමය. උගේ හිමිකරු උග් කුවුවන්ගෙන ගගක් අසලින් ගමන් ගත් විට, උග් ඉන් පනය කළේ නම්, ඔහු උගට ජලය සපයීමට අපේක්ෂනා කළ ද උග් බෙන ජලයේ ප්‍රමණයට අල්ලන් ඔහුට කුසල් ලියන්නේමය.

පසුව නඩි (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන්ගෙන් බුරුව්ප්‍රාග්ධන අසාරු අශ්‍රවය සමඟ වේදයි විමසන ලදී.

ඒවිට එනුමතණක් අද්වීතීය විස්තීරණ වූ මෙම වක්‍රිය මිස වෙනත් විශේෂ කිසිවක් උග සම්බන්ධයෙන් පහළ නොවූ බව පවසාසිටියා. මෙය සියලුම වර්ග සඳහා ඔවුන්ගේ අවනතවීම භාජුප්‍රාප්‍රම යන්නෙහි පෙළු නියමයකි. උත්තරීතර අල්ලන්ගේ එම ප්‍රකාශය මෙසේය: “එනම් කවරෙකු පරමණුවක බරක් තරම් යහපතක් කරන්නේ ද එය ඔහු දකු ගනී. කවරෙකු පරමණුවක බරක් තරම් නපුරක් සිදු කරන්නේ ද එය ද ඔහු දකු ගනී. (සූරා අස්-සල්සල් 99: 7,8) බුරුවන් හිමිව නිඛිය දී ඔහු අවනතව කටයුතු කර නිඛුණේ නම්, එහි කුසල් ඔහු දකිනු ඇත. ඔහු පිටුපතින් කටයුතු කර නිඛුණේ නම් එහි විපක්‍ය ද ඔහු දකිනු ඇත. මෙය සියලුම ක්‍රියාත්මක සඳහාවූ පෙළු කරණවකි.

හදීසයේ නරය:

1. සකක් නිකුත් කිරීම අනිවත්සය. ඉන් වැළකී සිටියහෙත් ඒ සඳහාවන ද්‍රුෂ්‍ය අවව්‍යය.
2. සකක් නිකුත් නෙකර සිටීම අලසකම නිසන්වන් නම් ඔහු දේශ්වන්වය ප්‍රතික්ෂේප කරන්නෙකු නෙත්වී. එනමුත් ඔහු සිටිනුයේ බරපතල අනතුරක ය.
3. ප්‍රදේශලයෙකු අවනත වීමේ ක්‍රියකරකම් හි සිදුවන සංකීරණ කරුණු සඳහා ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ. ඔහු ඒවාන් මූල්‍යම්භායේ ඒවානා අදිටන් කළේ නම්, එම සිදුවන කරුණු ගනා අදිටන් නෙකළ ද ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ.
4. සකක් නිකුත් කළ යුතු ප්‍රමණය භර සෙසු ධනයේ අයිතිය පවතියි.
5. ඔවුවසම්බන්ධයෙන් පවතින වගකීමක් වනුයේ කිරීදෙශ්වන විට, උග ජලය බෙන සේවකයට දුෂ්පතුන් පම්ණ

නිබේ නම්, ඔවුනට ද කිරී දෙඩාතුන් කෙටසක් පිරිනම්මිය. මෙය නිවේස් කරයුම්ට වඩාජසරණ අයට පහසුව සලසීම භාපගු සම්පත් කෙරෙහි කරුණුව දක්වීම පිණිසය. ඉඩිනු බන්තල් තුමාමෙස් පවසයි: වස්තුවේ වගකීම් දෙකක් ඇත. ගර්ල අයින් හි වගකීම් හැවෙනත් වගකීම්ය. කිරී දෙඩා නිකුත් කිරීම වගකීමක් බවට පත් වනුයේ සඳහාතන්මක ගුණාග අතරින් ය.

6. ඔවුන් ගවයින් හස්ලවන් සම්බන්ධයෙන් වන තවත් අනිවත්යය වගකීමක් වනුයේ උන්ගේ ලිංගික අවශ්‍යතා දකින විට උන්ගේ පිරිමි සත්වයාග වෙත මුද්‍යාංශීමය.
7. බුරුවන්ගේ නීතිය හස්ලහන් කරනු තෙශෙමු සෙසු සත්වයන්ගේ නීතිය උන්තරීතර අල්ලන්ගේ ප්‍රකණය තුළට පිවිසෙයි. එනම්: "එනම් කවරෙකු පරමණුවක බර තරම් යහපතක් කරන්නේ ද එය ඔහු දකා ගනී. කවරෙකු පරමණුවක බර තරම් නපුරක් සිදු කරන්නේ ද එය ද ඔහු දකා ගනී."
8. මෙම ප්‍රශ්නයේ සූලවෙන් වුව ද යහකම් කිරීම සඳහායිරි ගන්ව්‍යානී අතර සූලවෙන් වුව ද ආයහපත කිරීම සම්බන්ධයෙන් අවච්ඡා කර ඇත.

(6611)

(188) - عن أبي هريرة رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال: «مَا نَقَصَتْ صَدَقَةٌ مِّنْ مَالٍ، وَمَا زَادَ اللَّهُ عَبْدًا بِعَفْوٍ إِلَّا عِزًّا، وَمَا تَوَاضَعَ أَحَدٌ لِلَّهِ إِلَّا رَفَعَهُ اللَّهُ». [صحیح] - [رواہ مسلم]

(188) – අල්ලන්ගේ දුනයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු නුරෝය්රා(රූපයල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තකරන ලදී: “සදුකාහෙවත් දුනය කිසිදු ධනයක් අඩු නෙකරයි. සමඟ දීම තුළින් අල්ලන් ගත්තත ගෙණවය මිස වෙනකක් වඩි කරන්නේ නත්‍ය. අල්ලන් වෙනුවෙන් කිසිවකු යටහන් වන්නේ ද, කිරීතිමත් අල්ලන් ඔහුට උසස් කරනු මිස නත්‍ය.” [පූර්ව සංඝ සහිත භාජිසයකි] - [ඉමම් මූස්ලිම් එය වත්තකර ඇතා]

විවරණය:

සඛ්‍යීන්ම සදුකාඩ ධනය අඩු කරන්නේ නත්‍ය. එය ඇතිවන විපත්ති වළක්වනුයි. ඒ වෙනුවට අදාළ තත්ත්ත්ව ග්‍රේෂ්ඨ මහගු ප්‍රතිඵල අල්ලන් පිරිනමයි. එය වඩියෙන් මිස අඩුවෙන් නොවනු ඇතා.

ප්‍රාග්ධනීමට හෝ අදාළ පුද්ගලයෙහි දඩුවම් කිරීමට හකියාව තිබියදීන් සමඟ දීම ගක්තිය භාගෙනවය වඩි කරනු මිස නත්‍ය.

කිසිවකුට බිය නිසනවන් හෝ ඔහුට කරන බලප්‍රමක් නිසනවන් හෝ ම්‍යුම් ප්‍රයෝග්‍යනයක්

අපේක්ෂාකරන නිසනවන් හෝ නොවනු ඇත්තා අල්ලන්ගේ තැප්පිය වෙනුවෙන් පමණක් කිසිවකු නිහතමනී වීම හා පහත් වීම ඔහුගේ ප්‍රතිඵල උසස් භාගෙනවණීය වනු ඇතා.

හඳිසයේ නරය:

1. අනුම් ජනයට විරද්ධව සිතුව දී, ජයග්‍රහණය හාසාපත අත්තේ සෑර්ං පිළිවෙන පිළිපූදීමෙහි හාසාපත සිදු කිරීමෙහිය.

(5512)

(189) - عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «قَالَ اللَّهُ أَنْفِقْ يَا ابْنَ آدَمَ أَنْفَقْ عَلَيْكَ». [صحيف - متفق عليه]

(189) – අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු භුරේයිරා(රූපයල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. "අල්ලන් මෙසේ ප්‍රචිසිය: අහෝ! ආදම්ගේ පුතුනි! ඔබ වියදම් කරන්න. ඔබ වෙනුවෙන් වියදම් කරනු ලැබේ." [පූර්ව සඛක සහිත හඳිසයකි] - [බුහත් හාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

ලත්තරීතර අල්ලන් මෙසේ ප්‍රකාශ කරන බව නඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන්දීන්වසිටියි. එනම්, ඔහු: "අහෝ! ආදම්ගේ පුතුනි! - ඔබ අනිවත්තය මෙන්ම සතුවුදෘක වියහියදම් - වියදම් කරන්න. ඔබට සම්බුද්ධිය ඇති කරනු ලබන අතර ඒ වෙනුවට ඔබට අධිකව පිරිනමනු ලැබේ. එමෙන්ම ඔබට එහි අභිව්‍යාධිය ද ඇති කරනු ලැබේ."

හඳිසයේ නරය:

1. දානමන කටයුතු සහ අල්ලන්ගේ මත්ගයේ වියදම් කිරීම සඳහා නන්දු කරවීම.

2. යහපත් කටයුතු සඳහා වියදම් කිරීම, පෙශේන සම්පත්වල අභිව්ද්‍යාධියට හාස්‍යාධි ආයිර්වද්‍යාධියට හේතුවකි. ගත්තනනමන් වෙනුවෙන් වියදම් කරන දළ අල්ලන් පසුවට ප්‍රතිචර දක්වීම.
3. මෙම හදීසය නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් තම පරම්පරාත්‍යන් ගත් දන්වසිටි හදීසයකි. මෙයට "අල් හදීසුල් කුද්සී" හෝ.. ඉලහී" (දිව්‍ය ප්‍රකාශනය) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හඳුන්හස් අල්ලන්ගෙන් වූවකි. නමුත් එය කියවීම නමුදුමක් බවට පත් කර ගතීම, ඒ සඳහා පිරිසිදුහා බවයේ අවශ්‍යතාව්, අභියෙන් කිරීම, ප්‍රතිහත්යය වන් සෙසු දැනීන් වෙන් කර හඳුනනන හකි අල් කුර්ඛානයේ ලක්ෂණ එහි නත්.

(5805)

(190) – عن أبي مسعود رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «إِذَا أَنْفَقَ الرَّجُلُ عَلَى أَهْلِهِ يَخْتَسِبُهَا فَهُوَ لَهُ صَدَقَةٌ». [صحيح] - [متفق عليه]

(190) – අඩු මස්ලගද් අල් බද්රී (රළියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: “මිනිසකු කුසල් බලනුපතරක්තුවෙන් තම පවුලට යම් වියදමක් කළ විට, එය ඔහුට දකායක් වනු ඇතු.” [පූර්ව සඩක සහිත හදීසයකි] - [බ්‍රීඹන් හාමුස්ලිම් හි වත්තාවේ ඇතු]

විවරණය:

ලිරිය, දෙම්විපියන් හා දරුවන් වන් තමන්ගෙන් යුතුපන පවුලේ වෙනත් අය වෙනුවෙන් මිනිසෙකු වියදම් කළ විට, ඔහු එමගින් උත්තරීතර අල්ලන්ට සම්ප වීම, හනමන් වියදම් කළ දී

සදහා ඔහුගෙන් ප්‍රතිඵල අපේක්ෂා කරන්නේ නම්, සඛලීන්ම 'සදකාහෙවන් දානයේ ප්‍රතිඵල ඔහුට හිමි වේ.

හදීසයේ භරය:

1. තම ප්‍රචාර වියදම් කිරීම තුළින් කුසල් භක්තිණ හිමි වේ.
2. දේවන්වය විශ්වාස කරන මූලික් වරයා අල්ලෝක්නේගේ තැප්තිය වෙනුවෙන් ඔහු අඩියස ඇති කුසල් භාෂ්යනිඵල බලුණප්‍රතරක්තුවෙන් තම කටයුතුවල නිරත විය යුතුය.
3. සම් ක්‍රියාව්‍යකම දැඟාම් වේතනඩ් ඇති කර ගත යුතුය. ඒ අතරන් ප්‍රචාර වියදම් කරන අවස්ථා ද එයට ආනුල්වය යුතුය.

(6460)

(191) - عَنْ أَبِي هُرَيْرَةَ رضيَ اللَّهُ عنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِذَا ماتَ إِلَّا إِنْسَانٌ انْقَطَعَ عَنْهُ عَمَلُهُ إِلَّا مِنْ ثَلَاثَةِ: إِلَّا مِنْ صَدَقَةٍ جَارِيَةٍ، أَوْ عِلْمٍ يُنْتَفَعُ بِهِ، أَوْ وَلَدٍ صَالِحٍ يَدْعُوهُ لَهُ». [صحيح] - [رواه مسلم]

(191) – සඛල්චින්ම අල්ලන්ගේ දානයක් (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරේයිරා(රූපයල්ලෙනු අන්හු) තුමා විසින් මෙසේ වත්තකරන ලදී: "මිනිසාමිය ගිය විටෙක්, කරුණු තුනක් හර ඔහුගේ සෙසු ක්‍රියාත්මක ඔහුගෙන් විසන්ධි වී යනු ඇතු. එනම්, සදාත්‍යාකාශයක් ඇති දානය, ප්‍රයෝග්‍යනය ලබන දහුම, ඔහු වෙනුවෙන් ප්‍රත්ථිතකරන දැඩුම් දරුවා" [පූර්ව සංකීර්ණ භාෂ්යයකි] - [මෙම මූස්ලිම් එය වත්තකර ඇතු]

විවරණය:

සඛල්චින්ම මියගිය තහන්තකගේ ක්‍රියාත්මක ඔහු මිය යම්ත් සමග විසන්ධි වී යනු ඇතු. ඔහුගේ මරණයෙන් පසු මෙම කරුණු තුන තුළ දී හර වෙනත් කිසිදු යහපතක් ඔහු ලබන්නේ නතු. ඔහුට ඒ සඳහාහේතු වනුයේ:

පළමුව: පුණ්‍යභාරය, මස්ජිද් ඉදි කිරීම, පෙෂු ලිං තනපීම වන් ප්‍රතිඵල ගලායන, විසන්ධි නොවීන, සම්ජයට සදහාටම පවතින දිනයයි.

දෙවන්න: දහුමෙන් සපිරුණු පෙන් පත් තිර්මණය කිරීම, පුද්ගලයකට ඉගන්වීම වන් සෙසු මිනිසුන් ප්‍රයෝග්‍යනය ලබන දහුමයි. එය ඔහුගේ මරණයෙන් පසු එය පතිර යම්තන් අදාළ තහන්ත්‍යාය ක්‍රියක්මක කිරීමට පෙළෙළින බ්‍රේතිනි.

තුන්වන්න: තම දෙම්ජියන්ට ප්‍රත්ථිතකරන දේවන්වය විශ්වස කරන දැඩුම් දරුවා

හදීසයේ භරය:

1. මිනිසමිය ගිය පසුව ඔහුට සේත්දුවන කුසල් අතරට සඳහනික දකාය, ප්‍රයෝග්නය ලබන දහුම හැපුත්ථානව අනුළත් වන බව විද්‍යාත්‍යුන් ඒකමතිකව අදහස් ප්‍රකාශ කර ඇත. වෙනත් හදීස්වල සඳහන් ව ඇති පරිදි හඡ් වන්දනව ද ඇනුළත් වේ.
2. මෙම හදීසයේ මෙම කරණු තුන විශේෂයෙන් සඳහන් කර ඇත. මක්නිසඳු යන් ඒව්‍යහපත්කමේ මූලය වන බවිනි. එමෙන්ම උතුම මිනිසුන් අදහස් කරන බෙත්හාත්ද් ඔවුන්ගෙන් පසුව ප්‍රචාර ඇතිනු ඇත.
3. (තමන් විසින් ඉගත් වූ, සෙසු අය විසින් එහි) ප්‍රයෝග්නය ලබන සම් දහුමක්ම ඔහුට ප්‍රතිඵල ලැඟකර දෙයි. නමුත් ඒ අතරින් සිරස හැමුදුන වනුයේ ජරීආ හෙවත් ආගමික දහුම හැඳුරට අනුබල දෙන විද්‍යාත්‍යන් ය.
4. මෙම කරණු තුන අතරින් වචන් ප්‍රයෝග්නවත් වන කරණ වනුයේ දහුමයි. ඊට හේතුව සඛ්‍යාත්‍යන්ම දහුම වනයි එය හඳුන මිනිස්ස්මගින් ප්‍රයෝග්නය ලබන බවිනි. මෙහිදී දහුම යනු ජරීආ හෙවත් ආගමික කරණු ආරක්ෂකරන දහුමයි. පෙෂුවේ එහි ජනය ප්‍රයෝග්න ඇත. එය පෙෂුවේ සියල්ල ආවරණය කරන්නකි. ඔබේ ජ්‍යෙෂ්ඨය තුළ ඔබ ලබාදැනී ඔබේ දහුමෙන් හඳුන එම දහුම ඔබේ මරණයෙන් පසුව ද ප්‍රචාර බවිනි.
5. දහුම් දරුවන් ඇති ද්‍රුෂ්‍ය කිරීමට දිරිගත්වීම, ඔවුන් තම දෙම්ඩියන්ට මතුලෙකුවහි ප්‍රතිලිපි ලැබුදාන ඇය වෙති. ඔවුන් වෙනුවෙන් ප්‍රත්ථානකර සිටීම ඔවුන්ගෙන් හිමිවන එක් ප්‍රතිලිපියකි.

6. තම දෙම්ඩියන් මිය ගිය පසුව ඔවුන් වෙත ත්‍යාගීමේ කටයුතු කිරීම සඳහා ජැංචිරු ගන්වීම. එයද දරුවේ සිසින් ප්‍රයෝග්‍ය ලබන දැඟැලී කටයුතු අතරින් එකකි.
7. දරුවකු නෙඩුවද කෙනෙක් අයදින ප්‍රත්ථිත තබන් මිය ගිය ඇත්තන්ට සෙන සලසයි. නමුත් මෙහි විශේෂයෙන් දරුවා යයි සඳහන් කර ඇත්තේ බෙංහාවීට ඔහු ද මිය යන තෙක්ම එම ප්‍රදේශලයාවනුවෙන් ප්‍රත්ථිත සිකිරීමෙහි අඛණ්ඩව නිරත වන බැඳීනි.

(65566)

(192) - عَنْ مَالِكٍ بْنِ أَوْسٍ بْنِ الْحَدَّانِ أَتَهُ قَالَ: أَقْبَلْتُ أَقْوُلُ مَنْ يَصْطَرِفُ الدَّرَاءِمَ؟ فَقَالَ طَلْحَةُ بْنُ عَبْيَدِ اللَّهِ وَهُوَ عِنْدُ عُمَرَ بْنِ الْخَطَّابِ رضي الله عنهما: أَرِنَا ذَهَبَكَ، ثُمَّ ائْتِنَا، إِذَا جَاءَ خَادِمُنَا، نُعْطِكَ وَرِقَكَ، فَقَالَ عُمَرُ بْنُ الْخَطَّابِ: كَلَّا، وَاللَّهِ لَشَعْطِيَّتُهُ وَرِقَهُ، أَوْ لَرَدَنَ إِلَيْهِ ذَهَبَهُ، فَإِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الْوَرْقُ بِالدَّهَبِ رِبَّاً، إِلَّا هَاءَ وَهَاءَ، وَالبَرْ بِالبَرِّ رِبَّاً، إِلَّا هَاءَ وَهَاءَ، وَالشَّعِيرُ بِالشَّعِيرِ رِبَّاً، إِلَّا هَاءَ وَهَاءَ، وَالثَّمُرُ بِالثَّمُرِ رِبَّاً، إِلَّا هَاءَ وَهَاءَ». [صحیح] - [متفق عليه]

(192) - මැණික් ඉඩිනු අවිස් ඉඩිනු අල්-හද්‍යන් විසින් මෙසේ වත්තා කරන ලදී. හෙතෙම: දිර්හම් (රන්) භූවමරු කරන්නේ කවුරුන්දියි මම වීමසන්නට ගන්නෙමි. එවිට උමර් ඉඩිනු කන්තඩ් (රැලියල්ලනු අන්හුම්) තුමා සිටිය දීම තැල්හා ඉඩිනු උබෙයිදුල්ලන් තුමා මෙසේ ප්‍රචිෂ්හ: "මැබේ රන් අපට පෙන්වන්න. අපගේ සේවකයා පම්ණිකී විට අපට දෙන්න. අපි ඔබට ඔබේ රිදී ලබාදෙන්නම්" යයි ප්‍රචිෂ්හ. එවිට උමර් ඉඩිනු අල්-කන්තඩ් තුමා "එසේ නෙවි, අල්ලන් මත දිවුරාපවසම්. ඔබ ඔහුට ඔහුගේ රිදී ලබාදිය යුතුයි. එසේ නත්තාම් ඔහුගේ රන් ඔහුට නත්ත ලබාදිය යුතුය. සඛල්තින්ම අල්ලන්ගේ දුනයන්න් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් මෙසේ පවසයැනු: " යයි කීහි. අන්පිට ලෙස මිස රිදී රනට භූවමරු කිරීම පෙණියකි. අන්පිට ලෙස මිස නිරිගු නිරිගුවට භූවමරු කිරීම පෙණියකි. අන්පිට ලෙස මිස බත්ලි බත්ලියට භූවමරු කිරීම පෙණියකි. අන්පිට ලෙස මිස රට ඉදි රට ඉදියට භූවමරු කිරීම පෙණියකි. [පූර්ව සඩක සහිත හඳුසයකි] - [බූහත් හාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

තඩිර් වරයකු වූ මැණික් ඉඩිනු අවිස් තුමාමෙසේ දැන්වාසිටියි: ඇත්තෙන්ම ඔහු ලග රන් ක්‍රීඩා ක්‍රීඩා විය. එවත්දී ක්‍රීඩා වලට භූවමරු කිරීමට සිතුවේය. එවිට තැල්හා ඉඩිනු උබෙයිදුල්ලා

(රජයලේනු අන්තු) තුමා ඔහුට: 'ඔබේ රන්කසි බලන්න ඒවා රගෙන එන්න' යයි ප්‍රච්ඡාහ. අනතුරුව විකිණීමට ස්ථීර කර ගත් පසුව ඔහුට: 'අපේ සේවකයා පම්‍රණීමෙන් පසු අප වෙත එන්න. ඔබට රදී කසි ලබාදෙන්නම්' යයි ප්‍රච්ඡාහ. උමර් ඉඩිනු කත්තංත්‍රී තුම්පිම සහඩ තුළ වූහ. එම ආකර්ශයේ ගතුදෙනු එතුමා පිළිකුල් කළහ. 'දත්ම රදී කසි ලබාදෙන්න එසේ නතාහෙන් ඔහුගෙන් ගත් ඔහුගේ රන්කසි ඔහුට නඩත ලබාදෙන්න' යයි එතුම්පිටුරන්ල්හනුමත පවසයිටියහ. එමෙන්ම ඒසදහාහෙන්තු පවසමින් මෙසේ ප්‍රච්ඡාහ. 'සඛ්‍යීන්ම අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් රදියට රන් හෝරනට රදී හෝවිකිණීමේදී එය අන්පිට ලෙස සඳුවම ලැබිය යුතු බවත්, එසේ නෙඩී නම් එය තහනම් පෙළී වෙළදුක් බවට හෝ නිත්‍යනුකුල නෙඩීන ගතුදෙනුවක් බවට පත්වනු ඇති බවත් පවසාඇති බව මෙනෙහි කළහ. එබ්‍රින් රදියට රන් හෝරනට රදී හෝ අන්පිට ලෙස හර නෙඩිකිණය යුතුය. නුවමරුව සම්පූර්ණ කළ යුතුය. එමෙන්ම තිරගු සදහාතිරගු, ඉරගු සදහා ඉරගු, බත්ලි සදහාබත්ලි සහ රට ඉදි සදහාරට ඉදි යන්දිය ගතුදෙනු කරන්නේ නම් ඒවාබරට බර, මිනුමට මිනුම, අතට අනුවමරු කිරීමෙන් මිස ඒවාකින් කිසිවක් කළේනියා අලෙවි කළ නෙහෙක. ඒවාහර ගනීමට පෙර වෙන්ව යමට අවසරද නත්.

හදීසයේ භරය:

- මෙම හදීසයේ භණ්ඩ වර්ග පහක් සදහන් කෙරී ඇත.
 එනම්: රන්, රදී, බත්ලි, ඉරගු හරට ඉදි ය. එකම වර්ගයක ගතුදෙනුවක් සිදු වන විටෙක, එය වලංගු වීම සදහා කෙන්දේසි දෙකක් අවශ්‍ය වේ. ගිවිස ගත් ස්ථානයේම අන්පිට ලෙස ගතුදෙනුව සිදුවීම. රනට රන් ආකර්ශයෙන් එම ප්‍රමණය එකිනෙකට සමන වීම. එසේ නෙඩු විටෙක

එය අමතර පෙෂීයක් බවට පත් වන්නේය. නමුත් බත්ලි වෙනුවට රිදී වන් වෙනස් වූ වර්ගයක ගනුදෙනුව වූයේ නම් එවිට එම ගිවිසුම වලංගු වීම සඳහා සියුම් කෙක්දේසියක් විය යුතු ය. එනම් ගිවිස ගත් ස්ථානයේ මිල අත්පත් කර ගනීමය. එසේ නෙඩින්නේ නම් එයද පෙෂීය බවට පත්වේ.

2. ගිවිසුම ඉවු කරන ස්ථානය යනුවෙන් අදහස් කරනුයේ, ගනුදෙනුව කරන ස්ථානයයි. එය ඔවුන් දෙදෙනාවකි වී සිටිය ද, ගමන් කරමින් සිටිය ද, ව්‍යානය මත නාග සිටිය ද එක සමකාය. වෙන්ව යම් යනුවෙන් අදහස් කරනුයේ, පෙෂුවේ මිනිසුන් අතර වෙන්ව සමුගෙන යම් ය.
3. නිමිකළ රන් භාජිම් නෙකරන ලද සේසු සියලුම රන් වර්ග ද නිමිකළ භාජිම් නෙකරන ලද සියලුම රිදී වර්ග ද මෙම භැඳීසයේ සඳහන් තහනම තුළට ඇතුළත් වේ.
4. වර්තමනයේ භාජින කරන ලද මුදල් ද, රනට රිදී නුවමරු කිරීමේ දී පිළිපදිනු ලබන නීතිය වලංගු කර ගත යුතුය. එනම් දිර්හම් වෙනුවට රියල් වන් මුදල් හෝවනක් මුදල් වර්ගයක් නුවමරු කිරීමට අදහස් කළේ නම්, දෙපත් ගෙවයේ කම්ත්ත අනුව ගනුදෙනුව සිදුවීම වරදක් නත්. නමුත් ගනුදෙනු කරන ස්ථානයේම එය නුවමරු කළ යුතු වේ. එසේ නෙඩිවහෙක් ගනුදෙනුව අවලංගු වන අතර එම ගනුදෙනුව තහනම් කරන ලද පෙෂී ගනුදෙනුවක් බවට පත් වනු ඇත.
5. පෙෂී ගනුදෙනු වලංගු වන්නේ නත්. දෙපත් ගෙවය විසින් පිළිගන්ත ද එහි ගිවිසුම නිශ්චිල වේ. සඛ්‍යාන්ම මිනිසා ඉස්ලෘමය අත්හර දමුවත්, ඉස්ලම් මතට හිමිකම් හස්මය අයිතීන් ආරක්ෂකරයි.

6. පිළිකුල්සහගත දැයින් වළකී සිටීම, එය වළක්වීමට හකි ඇය වළක්වීම.
7. උමර් ඉබිනු කන්තඩ (රළියල්ලෙනු අන්හු) තුමක්‍රියකල පරිදි, පිළිකුල්සහගත දෙයක් හෙළඳකින අවස්ථාක ඒ සඳහා ඉෂ්ලමීය මූල්‍යවල සඳහන් සඩකයක් ගෙන හර පෙන්වීම.

(5889)

(193) - عن عبد الله بن عمر رضي الله عنهما قال: «فَرَضَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ صَدَقَةُ الْفَطْرِ - أَوْ قَالَ رَمَضَانَ - عَلَى الدَّكْرِ وَالْأَنْشَى وَالْخَرَّ وَالْمُلْكِ: صَاعٌ مِنْ تَمْرٍ، أَوْ صَاعٌ مِنْ شَعِيرٍ، قَالَ: فَعَدَلَ النَّاسُ بِهِ نِصْفَ صَاعٍ مِنْ بُرُّ، عَلَى الصَّغِيرِ وَالْكَبِيرِ». وفي لفظ: «أَنْ تُؤَدَّى قَبْلَ خَرْجِ النَّاسِ إِلَى الصَّلَاةِ» [صحيح] - [متفق عليه]

(193) – අඩුවූල්ලන් ඉඩිනු උමර් (රජියල්ලනු අන්හුම) තුමුණෙමසේ පවසමින් වත්තාකරන ලදී. “අල්ලන්ගේ දිනයක්(සල්ලල්ලනු අලයිහි වසල්ලම්) පුරුෂයා භා කන්තඩ කෙරෙහි ද නිදහස් පුද්ගලයා භාවහාලා කෙරෙහි ද රට ඉදි වලින් එක් සා එකක ජ්‍රමණයක් හෝතිරගු වලින් එක් සා එකක ජ්‍රමණයක් හෝ සදුකතුල් ලන්ර(නතිනම් රමුනායේ) නිකුත් කිරීම අනිවත්යය කළහ. කුඩාසයට භාවයෙක්ද අයට තිරගු වලින් සා අඩකට එය ජනය තිරණය කළයේ.”
නවන් වත්තඩක “ජනය(ර්ද් උන්සව) සලකය සදහාපිට ව යමට පෙර ඉටු කරනු ලැබේය.” [පුරුෂ සංකීර්ණ සංස්කෘතියකි] - [බූහන් භාමුස්ලම හි වත්තඩා ඇතුළු]

විවරණය:

නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණක් සියලුම මූස්ලිම්වරුන්හට සදුකතුල් ලන්ර අනිවත්යය කළහ. එනම් අවුරුදු දිනයෙහි ඔවුන්ගේ ආහතවලට අමතරව සා එකක ජ්‍රමණයකින් යමක් ඔවුන් සතුව තිබූ විටෙක ඔවුන්ගේ වඩිහිටියන්, දරුවන්, පිරිමින්, කන්තඩන්, නිදහස් පුද්ගලයින්, වහලුන් යනුදී අය වෙනුවෙන් රට ඉදි එක් සා එකක ජ්‍රමණයක් හෝතිරගු එක් සා එකක ජ්‍රමණයක් හෝතිකුත් කිරීමය.

එය දුෂ්පත් මූස්ලිම්වරුන්ගේ අයිතියෙහි පරිගේරමය යොදීම භාඛනුකම්පත් දක්වීමේ සංකීර්ණයක් වනු ඇත. ඒ අනුව සකකුල් ලන්ර අනිවත්යය වී ඇති අනර එම අනිවත්යය කටයුත්ත තමන්

යටතේ යම්පන කන්තවින් දරුවන් වහලුන් යනා දී අය
වෙනුවෙන් ගසමුලිකයාලෙස කටයුතු කරන පට්ටේ භතකරු
වෙත යෝමු කර ඇත.

හදීසයේ නරය:

(4520)

(194) - عَنْ عَبْدِ اللَّهِ بْنِ سَلَامٍ رضيَ اللهُ عنْهُ قَالَ: لَمَّا قَدِمَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الْمَدِينَةَ اجْهَلَ النَّاسُ قِبْلَهُ، وَقِيلَ: قَدِمَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، قَدِمَ رَسُولُ اللهِ، قَدِمَ رَسُولُ اللهِ، ثَلَاثًا، فَجِئْتُ فِي النَّاسِ لِأَنْظُرُهُ، فَلَمَّا تَبَيَّنَتْ وَجْهُهُ، عَرَفْتُ أَنَّ وَجْهَهُ لَيْسَ بِوَجْهٍ كَدَابٍ، فَكَانَ أَوْلُ شَيْءٍ سَمِعْتُهُ تَكَلَّمُ بِهِ أَنْ قَالَ: «يَا أَيُّهَا النَّاسُ، أَفْشُوا السَّلَامَ، وَأَطْعُمُوا الطَّعَامَ، وَصَلُّوا الْأَرْحَامَ، وَصَلُّوا بِاللَّيْلِ وَالنَّاسُ نِيَامٌ، تَذَلُّلُوا الْجَنَّةَ بِسَلَامٍ». [صحیح] - [رواہ الترمذی وابن ماجہ وأحمد]

(194) - අඩුමුල්ලෙහි ඉඩිනු සලුම් (රූපියල්ලෙහි අන්තු) තුමාවිසින් වත්තාකරන ලදී. නබි (සල්ලේලෙහි අලයිහි වසල්ලම්) තුමණන් මදිනාවිට ප්‍රතිඵ්‍යුතු කළේහි එතුමණන්ව මූණ ගස්මට ජනයා දිව ගියහ. "අල්ලෙහිගේ දූනයෙන්ප්‍රතිඵ්‍යුතු ඇත්, අල්ලෙහිගේ දූනයෙන්ප්‍රතිඵ්‍යුතු ඇත් යයි" තුන් වරක් ප්‍රකාශ කරනු ලැබේය. එවිට එතුමණන්ව දකු ගන්නට ජනයාතර මම ද ප්‍රතිඵ්‍යුතු සිටියෙමි. එතුමණන්ගේ මූහුණ ප්‍රහැදිලිව දුටු කළේහි සඛ්‍යාත්‍යාචාරීන්ම එතුමණන්ගේ මූහුණ මහාබේරුකාරයකුගේ මූහුණක් නොවුනු බව මම වටහාන්නේතැමි. එතුමණන් කනකළ දැසින් පළමුව මත්‍යෝග කනට වකුණු ප්‍රකාශ වනුයේ: "අහෝ ජනයින්! තුළුලා සලුම් පත්‍රුරුවන්න. ලේ දෙකින් සමග සම්බන්ධකම් පවත්වන්න. ආහර සපයන්න. ජනයා නිදිමින් සිටියදී රත්නෝගේ නැහිට සලකය ඉවශ කරන්න. තුළුලා සම්බන්ධ ස්වර්ගයට පිවිසෙනු ඇත්." [පූර්ව සංඝ සහිත භාජිසයකි] - []

විවරණය:

නබි (සල්ලේලෙහි අලයිහි වසල්ලම්) තුමණන් මදිනාවිට ප්‍රතිඵ්‍යුතු කළේහි, මිනිසුන් එතුමණන්ව දකු ගන්නට එතුමණන් දෙසට දිව ගියෙයේ. එසේ එතුමණන් වෙත දිව ගිය අය අතරින් අඩුමුල්ලෙහි ඉඩිනු සලුම් (රූපියල්ලෙහි අන්තු) තුමාද එක් අයෙකි. හෙතෙම යුදෙවිවෙකු විය. එතුමණන්ව ඔහු දුටු කළේහි එතුමණන්ගේ

මුහුණේහි බෙරුකරුයකුගේ මුහුණක් දකින්නට තෙකිබූ බව
හදුනා ගත්තේය. එනුමණන්ගේ මුහුණේහි ආලෙක්සය,
අලංකරය, සඛැකීර්තිය දිස් විය. ඔහු එනුමණන්ට සවන් දුන්
පලමු කරුණ වූයේ ස්වර්ගයට පිවිසීමට හේතු වන ක්‍රියවින්
පවසාජනයාදීරිමන් කිරීම ය.

පලමුවන්න: සලුමය පත්‍රිරුවීම, එය හෙළි කිරීම, හදුනන අය
හානුශ්‍රනන අය වෙත අධික ව සලුම් ප්‍රච්ඡීම ය.

දෙවන්න: දකාය, ත්‍යාගය හාසන්කරය තුළින් ආහර සපුදීම.

තුන්වන්න: ඔබේ පියාහෝමවී පත්‍රග්‍රවයෙන් ඔබට ඇත්තී වන
හෝසම්ප සම්බන්ධතා ඇති අය සමග ඇත්තී සම්බන්ධකම්
ප්‍රච්ඡීවීම.

සිවිවන්න: මිනිසුන් නිදියමින් සිටියදී රත්තියේ අවදි ව,
අතිරේක සලකයන් ඉටු කිරීම.

හදීසයේ නරය:

- මුස්ලිම්වරුන් අතර සලුමය පත්‍රුව්වැසීමේ යෙන්සත්ත්,
මුස්ලිම් නෙවින අය සම්බන්ධයෙන් වනහි, සලුම් පවසා
ଆරම්භ කරනු නෙරුබන අතර එසේ ඔවුන් 'අස්සලුම්
අලයිකුම්' යුතු සලුම් පවසසිටියේ නම්, පිළිත්‍රුවගයෙන්
'වඅලයිකුම්' ඔබන් එසේම වේවයුතු පවසසිටිය යුතුය.

(5520)

(195) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَيُّهَا النَّاسُ، إِنَّ اللَّهَ طَيِّبٌ لَا يَقْبِلُ إِلَّا طَيِّبًا، وَإِنَّ اللَّهَ أَمَرَ الْمُؤْمِنِينَ بِمَا أَمَرَ بِهِ الْمُرْسَلِينَ، فَقَالَ: {يَا أَيُّهَا الرُّسُلُ كُلُّوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا، إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ} [المؤمنون: 51] وَقَالَ: {يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُلُّوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ} [البقرة: 172] ثُمَّ ذَكَرَ الرَّجُلَ يُطِيلُ السَّفَرَ أَشْعَثَ أَغْبَرَ، يَمْدُ يَدَيْهِ إِلَى السَّمَاءِ: يَا رَبِّ، يَا رَبِّ، وَمَطْعَمُهُ حَرَامٌ، وَمَشْرُبُهُ حَرَامٌ، وَمَلْبُسُهُ حَرَامٌ، وَغُذِيَّ بِالْحَرَامِ، فَأَنَّ يُسْتَجَابُ لِذَلِكَ؟». [صحيح] - [رواه مسلم]

(195) – අල්ලන්ගේ දුතයක්න් (සල්ලල්ලහු අලධිභි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු නුරෝද්‍රා(රූපල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: “අහෝ ජනයින්! සබඳින්ම අල්ලන් පිවිතුරුය. ඔහු පිවිතුරු දැමිස වෙනකක් පිළිගන්නේ නත්. සබඳින්ම උත්තරීතාර අල්ලන් කවර නියෙන්යක් රසුල්වරුන්ට කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වාස කරන්නන් හටත් නියෙන් කර ඇතු. පසුව එනුමතණයා “අහෝ දුතාවරුනි! පිවිතුරු දැසින් අනුහාව කරනු, දහම් ක්‍රියඩාන් සිදු කරනු. සබඳින්ම මම තුම්බාකරමින් සිටින දැයුතිබඳ මත්වින් දත්තය.” යන තේරුම දෙන (සුරතුල් මු:මිතුන්හි 51 වනි) පසිය පත්‍රයනය කළ අතර තවදුරටත් “අහෝ විශ්වාස කරන්නනි! අපි තුම්බා පෙෂ්ණය කළ පිවිතුරු දැසින් අනුහාව කරනු” යන තේරුම දෙන (සුරතුල් බකරාහි 173 වනි) පසිය පව්‍යාසිටියන. පසුව තම හිසකේස් අවුල් වී ගිය, දිගු ගමනක නිරත වන මිනිසකු පිළිබඳ මෙනෙහි කළේය. ඔහු තම දත් අහස දෙසට දිගු කෙට. ‘අහෝ මත්ගේ පරමධිපතියක්නි! අහෝ මත්ගේ පරමධිපතියක්නි!’ යයි ප්‍රත්ථනා කරයි. නමුත් ඔහුගේ ආහරය අනුමත නෙවුවකි. ඔහුගේ පනය අනුමත නෙවුවකි. ඔහුගේ ඇදුම අනුමත නෙවුවකි. ඔහු අනුමත නෙවින භරම් දැසින් ව්‍යුහ ඇත. එසේ නම් ඒ සඳහා ඔහුට පිවිතුරු සපයනු ලබනුයේ කෙසේද?’ යයි පබුදුහා. [ප්‍රථ්‍රා සබක සහිත භාජිසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තාකර ඇතු]

විවරණය:

නඩි (සල්ලල්ලහු අලධිභි වසල්ලම්) තුමතණය්මෙසේ ප්‍රකණ කළහ: සබඳින්ම අල්ලන් පිවිතුරුය; පත්‍රීගුද්ධය; සියලුම අඩුප්‍රත්‍යුවලින් නෙත ය ප්‍රථ්‍රණ හඩියන්ගෙන් හෙබි ය. පිවිතුරු දැමිස වෙනත් ක්‍රියඩාන් හෝ ප්‍රකණ හෝ විශ්වාසයන් හෝ ඔහු පිළිගන්නේ නත්. ඒවා අල්ලන්ට පමණක් විය යුතු අතර නඩි

(සල්ලලේහු අලයිහි වසල්ලම්) තුමණන්ගේ මග පෙන්වීමට අනුගත විය යුතු ය. මෙමගින් හර අල්ලහ් වෙතට කිසිවෙකුට සම්පා විය නොහඳු. දේවන්වය විශ්වාස කරන්නාලග තිබිය යුතු අති වදුගත් පිචිනුරු ක්‍රියව වනුයේ ඔහුගේ ආහරයේ පිචිනුරු භාවයයි. එනම් එය අනුමත අහරක් විය යුතු ය. ඒ සඳහා ඔහුගේ ක්‍රියව පිචිනුරු විය යුතුය. සඛලින්ම උත්තරීනර අල්ලහ් අනුමත ආහර හා දැහැම් ක්‍රියවන් අතරින් කටර කරුණක් සම්බන්ධයෙන් රස්සල්වරන්ට නියම කර ඇත්තේ ද එයම දේවන්වය විශ්වාස කරන්නන් හටත් නියෙන් කර ඇත්තේ එබැඩි. පසුව එතුමණණ් “අහෝ දූතවරුනි, පිචිනුරු දැසින් අනුහට කරනු දැහැම් ක්‍රියවන් සිදු කරනු. සඛලින්ම මම තුම්ලා කරමින් සිටින දැයිලිබද මහාන් දන්නය.” යන තේරුම දෙන (සුරතුල් මු:මිනුන්හි 51 වනි) පස්‍ය පර්‍යනය කළ අතර තවදුරටත් “අහෝ විශ්වාස කළවුනි, අපි තුම්ලා පෙශ්ණය කළ පිචිනුරු දැසින් අනුහට කරනු” යන තේරුම දෙන (සුරතුල් බකරා හි 173 වනි) පස්‍ය පර්‍යනය කර පෙන්වුහ.

පසුව සල්ලලේහු අලයිහි වසල්ලම් තුමණණ් ක්‍රියව දූෂිත කරන, එය පිළිගන්නීම වළක්වුන තහනම් ආහර සම්බන්ධයෙන් අවවශ්‍ය කළ අතර, එය පිළිගන්නීමට හේතු විය යුතු කරුණු කිහිපයක් ද ඉදිරිපත් කළහ.

පලමුව: හඳු වන්දනාව්, ජීඩ් නම් අරගලය හා දැනී සම්බන්ධකම් රකීම වනි අල්ලහ්ට අවනතවන කටයුත්තක් සඳහාදිගු ගමනක තිරන වීමය.

දෙවන්න: ජිසකෙස් පීරුගත නොහඳි හේතුවෙන් එය අවල් වී ගිය, දුවිලි හේතුවෙන් ඔහුගේ වර්ණය හා ඔහුගේ වස්තුයේ වර්ණය වෙනස් වූ කෙනෙකි. ඔහු හඳුසි අවස්ථාවක පසුවන අයෙකි.

තුන්වත්ත: ඔහු ප්‍රත්ථිත කිරීම සඳහා අහස දෙසට තම දෙඅත් ඔසවයනියි.

සිව්වත්ත: අල්ලන් වෙත ඔහුගේ නම ආරෝපණය කර එහි දී අහෝමත් රඛී, අහෝමත් රඛී යයි අවධරණය කෙත කණ්ණල්වී කරයි.

මෙවත් හේතු සංකීර්ණ ඔහු සනුව තිබුණු ද ඔහුගේ ප්‍රත්ථිත නම සවත් දෙනු නොරූපැලී. ඊට හේතුව ඔහු ගත් ආහරණ, ඔහු පනය කළ පනය, ඔහු ඇද ඇති වස්ත්‍රය හරඹී හෙවත් තහනම් වූ බවිනි. ඔහු හරඹී දියීන්ම වඩී ඇත. මෙවත් ගුණාග ඇති අයගේ ප්‍රත්ථිත පිළිගනු ලබන්නේ නත්. මෙසේ තිබිය දී එය පිළිගනු ලබනුයේ කොසේ ද?

හදීසයේ නරය:

1. සර්වබලධී අල්ලන් ඔහුගේ ප්‍රත්ථිත නම, ඔහුගේ ගුණාග, ඔහුගේ ක්‍රියවීන් හා ඔහුගේ නීතිය යනැඩිය තුළ පරිපූර්ණත්වයෙන් හෙබිය.
2. සර්වබලධී අල්ලන්ට පමණක් අවංක ලෙසින් ක්‍රියවී පුද කරන මෙන් හක්වා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණ්ණගේ පිළිවෙත අනුගමනය කරන මෙන් වූ නියෙන්ය.
3. ක්‍රියවී දිරිමත් කරන දශයෙහිනීම. තබා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණ්ණ්මෙසේ ප්‍රත්ථිෂ්‍යා: දිනවරුන් හට කවර කරුණක් නියෙන් කළේ ද එයම දේවත්වය විශ්වස කළවුන්ට ද අල්ලන් නියෙන් කළේය. සංඛ්‍යාන් මෙය දිනවරුන්ට කර ඇති නියෙන් බව දේවත්වය විශ්වස කරන්නයානාගත් විටෙක ඔහු හක්තිමත් වී එය පිළිපදිමට දිරිමත් වනු ඇත.

4. ප්‍රත්ථිනව් පිළිගනීමට බඩඩක් වනුයේ තහනම් දැඳනුහාව කිරීමය.
5. ප්‍රත්ථිනව් පිළිගනු ලැබීම සඳහාහෙන්තුකරණප්‍රහක් ඇත. ඒවෑසින් පළමුවන්න: දිගු ගමනක නිරත වීම. එහි දුෂ්කරතා හකිද වශීම් ඇති බලින් පිළිතුරු ලැබීමට වඩක් වදුගත් හේතු කරණය එය වන්නේය. දෙවන්න: බලප්‍රමුට ලක්වීමය. තුන්වන්න දත්ත් අභය දෙසට එසවීමය. සිවිවන්න: අල්ලන්ගේ පරුන බලය ගත් නඩත් නඩතන් මෙනෙහි කරමින් ඔහුගෙන් කණ්ඩලවී කිරීමය. එය ද ප්‍රත්ථිනව් පිළිගනු ලැබීමට අවශ්‍ය වඩක් වදුගත් හේතුවකි. පස්වන්න. පිවිතුරු ආහර පත් පරිභේදනය.
6. ධත්මික ක්‍රියවින් සඳහාසිහාය සපයන හේතු කරණව් වනුයේ පිවිතුරු අනුමත ආහර පරිභේදනය කිරීමය.
7. අල්-ක්‍රි තුමාමසේ පවසයි: අන්-තය්යිඛි හෙවත් පිවිතුරු දැයුතු අල්-කාස්ලිස් හෙවත් අපිවිතුරු දහි විරුද්ධ පදය වේ. උත්තරීතර අල්ලන්ව එම පිවිතුරු දහින් ගුණ ගෙනකරන විටෙක, සඛ්‍යින්ම ඔහු සියලු අඩුප්‍රඩුවලින් පිවිතුරු කිරීම භාසියලුම ව්‍යසනයන්ගෙන් පිරිසිදු කිරීම අපේක්ෂා කෙරේ. පෙළුවේ ගත්තාස්මගින් වර්ණනකරනු ලැබූ විටෙක, දුෂ්කින සඳහාත්‍රය, පිළිකුල් සහගත ක්‍රියවින් යනු ඇතිවිරුද්ධ දහින් ඔහු මිදෙයි. එසේ එමගින් මුදල් සම්බන්ධව වර්ණනකරනු ලැබූ විටෙක, එය ධනයෙන් වඩක් ග්‍රේෂ්ඨනම අනුමත දැඩ්වට පත් වීම අපේක්ෂා කෙරේ.

(196) - عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «مَنْ أَنْظَرَ مُعْسِرًا، أَوْ وَضَعَ لَهُ، أَظَلَّهُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ تَحْتَ ظِلِّ عَرْشِهِ يَوْمَ لَا ظِلَّ إِلَّا ظِلُّهُ». [صحيح -] رواه الترمذ وأحمد]

(196) - අල්ලන්ගේ දුනයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෙයිරා (රූපියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. “කටරෙකු දුෂ්චර්පන් ණයකරුහට කල් දෙන්නේ ද, එසේ නත්තාහෙත් ඔහු වෙනුවෙන් ඔහුගේ (ශායබර) සහාල්ල කරන්නේ ද මලවුන් කෙරෙන් නග්‍රිවුවනු ලබන දිනයේ අල්ලන්ගේ හෙවත් භර වෙනත් හෙවත්ක් නොමැති දිනයේ, ඔහුගේ රෝගයේ හෙවත් යටතේ ඔහු ඔහුට හෙවත් සළසා දෙනු ඇත.” [පූර්ව සඩක සහිත හදීසයකි] - []

විවරණය:

කටරෙකු ණයකරුට ණය ගෙවීමට කල් දෙන්නේ ද, එසේ නත්තාහෙත් ඔහුගේ ආයබර සහාල්ල කරන්නේ ද එවත්නේකුට හිමි ප්‍රතිඵලය වනුයේ, ගත්තන්ගේ හිසට හිරි ලාඟාවන, එහි උෂ්ණන්වය ඔවුනට මහත් දරණු වන, මලවුන් කෙරෙන් නග්‍රිවුවනු ලබන දිනයේ අල්ලන් තම රෝගය යටතේ ඔහුට හෙවත් ලබාදීමය. අල්ලන් කටරෙකුට හෙවත් ලබාදෙන්නේ ද ඔහු භර වෙනත් කිසිවකු විසින් කිසිදු හෙවත්ක් නොලබනු ඇත.

හදීසයේ භාරය:

1. උත්තරීතර අල්ලන්ගේ ගත්තන් භට පහසුකම් සලසීමේ මධ්‍යමය. සඛ්‍යාලීන්ම එය මලවුන් කෙරෙන් නග්‍රිවුවනු ලබන දිනයේ පවතින අර්බුදවලින් රක්වරණය ලබන්නට හේතුවක් වේ.

2. ප්‍රතිඵල අදාළ ක්‍රියවර්ගයෙන්ම පිහිටුව ඇත.

(4186)

(197) - عن جابر رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «رَحْمَ اللَّهُ رَجُلًا سَمْحًا إِذَا بَأَعَ، وَإِذَا اشْتَرَى، وَإِذَا أَفْتَضَى». [صحیح] - [رواہ البخاری]

(197) - සඛල්වීන්ම අල්ලන්ගේ දූතයන්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ජ්‍යිර් (රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. "විකුණන විට, මිල දී ගන්නාවිට සහ හිමිකම් පැමුණි කරුණවින්න මිනිසේකුට දෙවියන් වහන්සේ දෙය පෙන්වයි!" [පුරුෂ සඛක සහිත භාෂියකි] - [ඉමත් බ්‍රහ්ම එය වත්තාකර ඇත]

විවරණය:

විකිණීමේ දී ත්‍යානශීලී, කරුණික භාපහසුකම් සලසන සිම කෙනෙකුටම කරුණව් පතානබි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණණ්ප්‍රත්ථානාකළහ. එහි මිල සම්බන්ධයෙන් පත්හෙන්නිකයා අපහසුත්වා පත් නෙකළ යුතුය. ඔහු සමග දැඩි ලෙස කටයුතු කළ යුතුය. මිල දී ගන්නාවිටද ත්‍යානශීලීව, කරුණිකව හා පහසුකම් සලසම්න් කටයුතු කළ යුතුය. භණ්ඩයේ වටිනකමට වඩාමිල අඩු නෙකළ යුතුය. අලනිය ඇති නෙකළ යුතුය. එමෙන්ම තමන් සතු ණයක් පියවන මෙන් ඉල්ලාසිටින විට ද ත්‍යානශීලීව, කරුණික ව භාපහසුකම් සලසම්න් කටයුතු කළ යුතුය. අවශ්‍යතාවන් පෙළෙන්නන් හා දිලිඳුන් අපහසුත්වා පත් නෙකළ යුතුය. ඔහු සමග කරුණුවන් හා මෙත්‍යෙන් කටයුතු කළ යුතුය. ඔහුට අනමිට සරුවන තුරු බලනුප්‍රත්ථානුවෙන් සිටිය යුතුය.

හඳිසයේ භරය:

1. මිනිසුන් අතර පවතින සම්බන්ධකම් විධිමත් කරන කටයුතු ආරක්ෂකීරීම සෑර්ංඡාවෙන් අපේක්ෂකරන කරුණකි.
2. මිනිසුන් අතර සිදු කෙරෙන ගනුම්, විකුණුම් හෝවන් වෙනත් ගනුදෙනුවල දී උසස් සඳහා සම්පන්න හඩයෙන් යුතුව කටයුතු කිරීම සඳහාදිරි ගන්වීම.

(3716)

(198) - عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «كان رجلٌ يُدَائِنُ الناسَ، فكان يقول لفتاه: إِذَا أُتِيتَ مُعِسِّراً فتتجاوز عنِه، لعلَ اللَّهَ يَتَجاوَزُ عَنْهُ، فلقيَ اللَّهَ فتتجاوز عنِه». [صحيح] - [متفق عليه]

(198) – අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක් ප්‍රකණ කළ බව අඩු භුරේයිරා(රුඩ්‍යල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී. "මිනිසුනට ණය දෙන පුද්ගලයෙකු විය. ඔහු තම ගෙළුයෙහි: "ඔබ වෙත දුෂ්කර කෙනෙක් පම්ණි විට, ඔහුගෙන් එය නොසැලකාසාරින්න. අල්ලන් අපව (අපගේ පසකම්) නොසැලකා හරිනු ඇත" යයි පවසා සිටියේය. එලෙස ඔහු අල්ලන්ම මුණ ගැසයි. අල්ලන් ඔහුව නොසැලකාහාර පසක්ෂමත් ජිරිනමයි." [පූර්ව සඩක සහිත හඳිසයකි] - [බූහත් හාමුස්ලිම් හි වත්තාවේ ඇත]

විවරණය:

මිනිසුනට ණය දෙමින් භෝඩුවන් සමග නොට ව්‍යුහන කරමින් ගනුදෙනු කරන මිනිසෙකු පිළිබඳ නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක්මෙසේ දහුම් දුන්හ. ඔහු මිනිසුන්

අතර පවතින ග්‍යා ලබාගතීම සම්බන්ධයෙන් කටයුතු කරන සේවකය මෙසේ පවසාසිලියි. ග්‍යාකරියකු ඔබ වෙත පම්ණි විට, ඔහුගේ නොක්‍රියව් නිස්තරවන් ඔහු මත වූ ග්‍යා පියවීමට ඔහු සතුව යමක් නතිනම් "ඔහුගෙන් එය නොසලකාහරින්න" එය එක්කෙකුඩාමෙන් භාණ්‍ය ඉල්ලාහදිස්සි නොකිරීමෙන් හෝ වේ. එක්කෙකුඩා සතුව ඇති දැඩිග වුව ද එය භර ගතීමෙන් හෝ විය යුතුය. එය අල්ලන් ද නොසලකාහර තමන්ට සමඟ දීමේ ආගෙහි භාකම්ත්න් පෙරදී කර ගෙනය. ඔහු මිය ගිය කල්හි අල්ලන් ඔහුට සමඟ දෙනු ඇත. ඔහුගේ ප්‍රසකම් නොසලකාහරිනු ඇත.

හදීසයේ භරය:

1. මිනිසුන් සමග දැඩි ලෙස කටයුතු කිරීම, ඔවුනට සමඟ දීම, ඔවුන් අතර සිටින දුෂ්කරතෘත්තන්ගෙන් නොසලකාහරීම මලවුන් කෙරෙන් නැඟිවුවනු ලබන දිනයේ සත්ථකත්වයට අනිමහන් හේතුවන්ය.
2. ජනයිසමග යහපත් අයිරන් කටයුතු කිරීම, අල්ලන් වෙනුවෙන් අවංක ව කටයුතු කිරීම භාෂුහුගේ කරුණෙක් අප්ක්ෂකිරීම යන්දීය ප්‍රසයන් සමඟ ලබීමේ හේතු සංක්‍රාන්තික අතරින් වන්නේය.

(3753)

(199) - عن خولة الأنصارية رضي الله عنها قالت: سمعت النبي صلى الله عليه وسلم يقول: **إِنَّ رِجَالًا يَتَحَوَّضُونَ فِي مَالِ اللَّهِ بِغَيْرِ حَقٍّ، فَلَهُمُ التَّارِيْوَمُ الْقِيَامَةِ.** [صحیح] - [رواه البخاري]

(199) - නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් කරමින් සිටි ප්‍රකණයකට මම සවන් දී ඇත්තේම් යයි පවසා භාවිලා (රැලියල්ලෙහු අන්හා) තුමිය විසින් මෙසේ ප්‍රකණ කරන ලද්දය. “සඛලින්ම ජනයකිසිදු යුක්තියකින් තෙත්ව අල්ලන්ගේ සම්පත් අතර ගනුදෙනු කරනි. එහෙයින් මලවුන් කෙරෙන් නග්‍රිවුවනු ලබන දිනයේ අපාගින්න ඔවුනට හිමිය.” [පූර්ව සංක්‍රාන්තික භාෂ්‍යයකි] - [ඉමම් බුහත් එය වන්තකර ඇතා]

විවරණය:

අයුතු ලෙස මුස්ලිම්වරුන්ගේ සම්පත් අතර ගනුදෙනු කරන ඇතැම් මිනිසුන් පිළිබඳ නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් මෙහි දන්වා සිටියි. ඔවුනු කිසිදු සංඛ්‍යක්‍රීත්‍යකින් තෙත්ව ඒවාලබාගනිනි. මෙය අදාළ නෙඩින ස්ථානයකින් ධෙනය රස් කිරීම භාංඡප්පීම, සුදුසු නෙඩින තත්ත්වලට වියදම් කිරීම සම්බන්ධයෙන් වූ පෙශු අර්ථයකි. මෙම අර්ථය තුළට අනායියින්ගේ වස්තුව ගිල දැමීම, වක්ෂ හෙවත් පෙශු දේපල ගිල දැමීම, වගකීමෙන් ප්‍රචිරු දැප්පාර හැඳීම, පෙශු අරමුදල්වලින් අයුතු ලෙස පරිහරනය කිරීම යන්නිය ද ඇතුළත් වේ.

මලවුන් කෙරෙන් නග්‍රිවුවනු ලබන දිනයේ සඛලින්ම ඔවුන්ගේ ප්‍රතිඵලය අපාගින්න බව නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණණස්ස්වසියිහා.

භාෂ්‍යයේ භරය:

1. ජනයන්ගේ අත්වල ඇති සම්පත් අල්ලන්ගේ සම්පත් වේ.
නීත්‍යනුකූල මර්ගවල ඔවුන් ඒව්වියදම් කිරීම පිණිසත්,

අයුතු ලෙස ගනුදෙනු කිරීමෙන් වලකි සිටිතු පිණිසන් ඔහු ජ්‍යෙෂ්ඨයෙහි නියෝජීන භවිය ඔවුන්ට දී ඇත. මෙය භරකරුවන් අතර මෙන්ම සේසු ජනයාතර ද වූ පෙනු කරන්වකි.

2. පෙනු අරමුදල් සම්බන්ධයෙන් ඡරීඇව දැඩි සේ අවවැකර ඇත. සඛ්‍යාලින්ම ඉන් කිසිවක් හෙස්මෙකු භර ගන්නේ නම්, එය රස්කළ භවියදම් කළ ආකර්ෂණ ගනා මළවුන් කෙරෙන් නග්‍රීවුවනු ලබන දිනයේ ඔහු විනිශ්චයට භාජනය වනු ඇත.
3. තම ධනය හෝවනන් අයගේ ධනය හෝව්වා නිත්‍යනුකූල නෙවින ගනු දෙනු වෙනුවෙන් වියදම් කරන්නා ද මෙම අනතුරු ඇගෙවීම තුළට ඇතුළත් වේ.

(5331)

(200) - عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «قَالَ اللَّهُ: كُلُّ عَمَلٍ ابْنَ آدَمَ لَهُ، إِلَّا الصِّيَامُ، فَإِنَّهُ لِي وَأَنَا أَجْزِي بِهِ، وَالصِّيَامُ جُنَاحٌ، وَإِذَا كَانَ يَوْمٌ صَوْمٌ أَحَدِكُمْ فَلَا يَرْفُثُ وَلَا يَصْخَبُ، فَإِنْ سَابَهُ أَحَدٌ أَوْ قَاتَلَهُ، فَلَيَقُلْ إِنِّي أَمْرُؤٌ صَائِمٌ، وَالَّذِي نَفْسُهُ مُحَمَّدٌ بِيَدِهِ، لَخَلْفُ فَمِ الصَّائِمِ أَطْيَبُ عِنْدَ اللَّهِ مِنْ رِيحِ الْمِسْكِ، لِلصَّائِمِ فَرْحَانٌ يَفْرَحُهُمَا: إِذَا أَفْطَرَ فَرِحَ، وَإِذَا لَقِيَ رَبَّهُ فَرَحَ بِصَوْمِهِ». [صحیح] - [متفق عليه]

(200) – අල්ලේන්ගේ දිනයක්න් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෙදිරා (රැලියල්ලනු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. “අල්ලේන් මෙසේ පවසයි: ආදම්ගේ ප්‍රත්‍යාග්‍යක් සම් ක්‍රියාතික්ම ඔහු වෙනුවෙනි. නමුත් උපව්‍යය භර. සඛ්‍යින්ම එය මාවෙනුවෙන් වුවකි. ඒ සඳහා ප්‍රතිඵලිල මාවිසින්ම පිරිනමම්. උපව්‍යය පලිහකි. තුම්බූජනරින් කිසිවකුගේ උපව්‍ය දිනය වී නම්, ඔහු අස්ථාන ලෙස නොහැරිය යුතුය. මහාභාෂින් (නොම්නාලේස) කතානෙකා යුතුය. කිසිවකු ඔහුට බණු වැඩිනේ නම් හෝඹු සමඟ රණ්ඩුවට පම්ණියේ නම් හෝසඛ්‍යින්ම මම උපව්‍යයේ නිරතවන්නෙක්ම්, යයි පවසය යුතුයි. මුහුම්මද්ගේ ප්‍රකාශ කුවුරුන් සතුවේද ඔහු මත දිවුරා පවසම්. උපව්‍යය රකින්නගේ මුවින් භමන දුගද අල්ලේන් අඩියස කස්තුරිවලට වඩාසුවද්‍රිය. උපව්‍යය රකින්න සතුට ගෙන දෙන අවස්ථා දෙකක් ඇත. ඔහු උපව්‍යයෙන් මිදෙන විට ඇති වන සතුට භාතම පරමධිපති භමුවන විට තමන්ගේ උපව්‍යය පිළිබඳ දූෂනන සතුවයි.” [පූර්ව සඩක සහිත හඳුසියකි] - [බූහන් භූම්ස්ලම් හි වත්තාවී ඇතා]

විවරණය:

හඳුස්ල් කුද්සි හෙවත් දිව්‍යමය ප්‍රකණ ඇතුළන් තබා වදනක අල්ලේන් ප්‍රකණ කර ඇති බව තබා (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණක් මෙසේ දන්වයියනා.

ଆଦିମିଶେ ଶ୍ରୀନୁଯାକରନ ଯହାପତାର ଶେ ହାଜାମନା କୁଚଳେ ଦିହାରେ
ଚିଠି ହାତୀଚିଠି ଦିକ୍ଷାଵିଷ୍ଣୁତ ଗୁଣ କରନ୍ତି ଲାଭେ. ନାମ୍ରନ୍ତି ଉପାଵିଷ୍ଣ୍ଵ ହାତ.
ଚାଲାଖିନ୍ତିମ ଶେ ତୃତୀ ଶ୍ରୀଦିଗ୍ଭାନ୍ୟ କିରୀମକ୍ ନେଇଥି ଲାଖିନ୍ତି ଶିଯ ମା
ବେନୁବେନ୍ତି ଆମଣକ୍ ବନ୍ଦନାକି. ଶେ ଚାଲାଖା ଶ୍ରୀନିଲାଲ ମା ବିଷିନ୍ତିମ
ଶିରନମାତି. ଶିଖେଦିନ ଉତ୍ସବେରେ କୁଚଳେହି ଆମଣ୍ୟନ୍, ଉତ୍ସବେରେ କୁଚଳେ
ଗୁଣ କିରୀମନ୍ ଶିଖିଲାଦ ମୂପାମଣକ୍ ଦିନିମି.

ଅଛୁବ ଶିନ୍ଦୁମନ୍ତଣକ୍ମେଚେ ଆଲିଜ୍ଞହା: (ଉପାଵିଷ୍ଣ୍ଵ ଆଲିହାକି.) ଶିନାମି,
ଅପାଗିନ୍ତିନେନି ଆରକ୍ଷିତିକି; ରକାଵିରଣ୍ୟକି; ଆଵିରଣ୍ୟକି. ଠେବେ
ହେବୁବ ଆଶ୍ରମିନ୍ତିଗେନ୍ ହାପତାର ଲାଭେମେନ୍ ଉତ୍ସବ ଲାଭିକି ଚିରିନ
ଲାଖିନ୍ତି. ଅପାଗିନ୍ତିନ ଆଶ୍ରମିନ୍ତିଗେନ୍ ଲାଭାନ୍ତିଗନ ଆଜି.

(ନୁଉଲାଙ୍ଘନାରିନ୍ କିଚିତକୁବେରେ ଉପାଵିଷ୍ଣ୍ଵ ଦିନାଯ ଲେଖି ନାମି, ଉତ୍ସବ ଅଚାହୁବ
ଲେଖ ନେଇଛିରିଯ ଧ୍ୟନ୍ୟ.) ଶିନାମି ଚଂଚିରାଗେ ଯେହେମେନ୍ ହାତୀଯାତ
ମୁଲେପିରେନ କାର୍ଯ୍ୟନ୍ତିରିଲ ନିରନ ଲେଖି ନାମି ଲାଭିକି ଚିରିଯ ଧ୍ୟନ୍ୟ.
ଶିମେନ୍ତିମ ଅଚାହୁବ ଦିକନାନେକାଲ ଧ୍ୟନ୍ୟ.

(ମହା ହାବିନ୍ ନେଇନାଲେଖ କନାନେକାଲ ଧ୍ୟନ୍ୟ.) ନେଇନା
ନାର୍କକ ହାକାତକାହାଚିମେନ୍ ଲାଭିକି ଚିରିଯ ଧ୍ୟନ୍ୟ.

ରମଲନ୍ ମହିଦେବେ (କିଚିତକୁ ଉତ୍ସବ ଲାଭ ଲାଭିଲେନ୍ ନାମି ହୋଇଥିଲୁ
ଚମଗ ରଣ୍ଜିତିର ପାତ୍ରିଣିଦେ ନାମି ହୋଇ ଉତ୍ସବ ଲାଭିଲାଖିନ୍ତିମ ମମ
ଉପାଵିଷ୍ଣ୍ଵଦେ ନିରନବନ୍ତିନେକାମି' ଯାହି ଆଲିଚିଠି ଧ୍ୟନ୍ୟକି. ଶିଲିଏ ଉତ୍ସବ
ଶିଦିନ୍ ଲାଭିକି ଚିରିଯ ହାତିଯ. ଉତ୍ସବ ରଣ୍ଜିତିରିଲାମ ପାତ୍ରିଣିନ୍ତିନେ ନାମି
ଲାଭିନ୍ ଚାଲାଲ୍ଲେ ଦିଦିନ୍ ଉତ୍ସବ ଲାଭିଲାନ୍ତିନାର ଉତ୍ସବିଷା କାଲ ଧ୍ୟନ୍ୟ.

ଅଛୁବ ନାଲି (ଚାଲ୍ଲେଲ୍ଲେଲ୍ଲୁ ଅଲାଦିହି ଲାଭିଲ୍ଲାମି) ତୃତୀନ୍ ନାମ
ଆମଣ୍ୟ କାଲାବନ୍ତି ଚାଲାଲ୍ଲେ ଉତ୍ସବ ମନ ଦୀପିରାମେଚେ ପାତ୍ରିଷିଲେଯେଯ.
"ଉପାଵିଷ୍ଣ୍ଵ ହେବୁବେନ୍ ଉପାଵିଷ୍ଣ୍ଵ ରକିନ୍ତିନାକାର୍ଗେ ମୁଲିନ୍ ହାମନ ଦ୍ଵାରା
ମଲ୍ଲିବୁନ୍ କେରେନ୍ ନାହିଁଲାଭ ଲେନ ଦିନାରେ ଉବ ଲାଗ ଆଜି
କାଚିନ୍ତୁରିଲାଭ ଲାଭିଷ୍ଟିଲାଭିଯ. ଚାଲାଖିକ ହାତିଚିଠିମକ ଯେହେନ୍ ଲେନ
କାଚିନ୍ତୁରିଯାତ ଲାଭିକୁଚାଲିନ୍ ଶିଯ ଅଦିକ ବନ୍ଦନେଯ."

උපව්‍යය රකින්ත සතුට ගෙන දෙන අවස්ථාදෙකක් ඇත. ඔහු උපව්‍යයෙන් මිදෙන විට එමගින් කුසැගින් භාජ්‍යප්‍රසාද නිවා ගනීමින් සහනයක් ලබන විට ඇති වන සතුට භාජ්‍යප්‍රසාද සම්පූර්ණ කෙත ඔහුගේ නමුදුම අවසන් කරන විට ඇති වන සතුට එමෙන් ම තම පරමධිපතිගෙන් සහනයක් ලබා ගෙනි භාජ්‍යප්‍රසාදයට දෙක වීමේ සතුට.

(තම පරමධිපති භමුවන විට තමන්ගේ උපව්‍යය පිළිබඳ ඔහු සතුවු වෙයි.)

එනම් එවිට ඔහුගේ ප්‍රතිඵල භාංහුගේ කුසල් තුළින් සතුවු වෙයි.

හදීසයේ භරය:

1. උපව්‍යයේ මහිමය. සඛල්චින්ම එය අදාළ තත්ත්ත්ව මෙලෙඩ් ආගබින්ගෙන් භාමතුලෙඩ් ප්‍රපාගින්නේ දඩුවමින් ආරක්ෂා කරනු ඇත.
2. අසහය භානෙනු තත්ත්වයේ අන්හර දීමීම, මිනිසුනට ඩිංසා කිරීමෙන් වළුකී සිටීම. ඔවුන් විසින් සිදුකරන නපුරකම්වලදී ඉවසීමෙන් භාන්‍යගීලීව මුහුණු දීම.
3. උපව්‍යයේ නිරත වන්නෙකු හෙත්මදුම්වල නිරත වන්නෙකු තම නමුදුම පූර්ණවත් කිරීම සම්බන්ධයෙන් භා එය අවසන්වීම සම්බන්ධයෙන් සතුවු වීමෙන්, මතුලෙඩ් ඔහුට හිමිවන ප්‍රතිඵල කිසිවක් අඩු නෙකරනු ඇත.
4. පූර්ණ සතුට වනුයේ, ඉවසීලිවන්තයින් භාජ්‍යප්‍රසාද රක්කවුන් කිසිදු ගණනයකින් තෙතව පූර්ණව කුසල් ලබන අවස්ථාව දී උන්නරීතර අල්ලෝන්ව ඔවුන් භමුවීමයි.
5. අවශ්‍යතාවක දී හෝ හැඟීහැපතක් සිදුවන අවස්ථාවක දී හෝ තම අවනතහවිය ගත ප්‍රකණ කර සිටීම මුහුණිවීජවක්

නෙත්වී. මම උපව්‍යයේ නිරතවන්නේක්මි යන ප්‍රකණයෙන් එය තහවුරු වේ.

6. උපව්‍යය පූර්ණවත් ලෙස රකින්න තුයේ තම ගැරීර අවයව ප්‍රසකම්වලින් රක ගන්නා ඇති මය. එමෙන්ම බෙතුව, අස්ථා ප්‍රකණ, බෙතු සක්ෂි යනදියෙන් තම දිව රක ගන්නා ඇති. එමෙන්ම තම කුස ආහත පන ගන්නා ඇති රක ගන්නා ඇති.
7. උපව්‍යයේ නිරතව සිටිය දී අනවගෙන කුණක්සීම්, ව්‍යු ව්‍යු කිරීම් තහනම් බව සහතික කිරීම. කෙසේ වෙතත් උපව්‍යයේ නිරත නෙවින අයකුට පට්ටීය තහනම් කරනු ලැබුවකි.
8. මෙම හඳීසය නඩි (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණන් තම පරම්ඛීයන් ගනු දන්වයිටි හඳීසයකි. මෙයට "අල් හඳීසුල් කුද්සී" හෝ.. ඉලහී" (දිවස වදන්) යනුවෙන් හඳුන්වනු ලැබේ. මෙම වචන හෘදහස් අල්ලන්ගෙන් වූවකි. නමුන් එය කියවීම නමුදුමක් වීම, ඒ සඳහා පිරසිදු භාවය, අභියෙන් කිරීම, ප්‍රතිහාස්‍යය වන් දැක්න් අනෙක් ඒවාවෙන් කර හඳුනනා හකි අල් කුර්ආනයේ ලක්ෂණ එහි නත.

(3546)

(201) - عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «مَنْ صَامَ رَمَضَانَ إِيمَانًا وَاحْتِسَابًا غُفِرَ لَهُ مَا تَقدَّمَ مِنْ ذَنْبِهِ» [صحيح] - [متفق عليه]

(201) – අල්ලේන්ගේ දුනයණන් (සල්ලලේනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු පුරෙයිරා (රූපයල්ලනු අන්තු) තුමා විසින් වත්තාකරන ලදී. “කටරේකු රමුනයේ විශ්ව්‍යයෙන් හාකුසල් බලන්පතරක්තුවෙන් යුතුව උපව්‍යයේ නිරත වූයේ ද, ඔහු පෙර කළ ඔහුගේ ප්‍රසාද සඳහා ඔහුට සමඟ දෙනු ලැබේ.” [පූර්ව සඛක සහිත හදීසයකි] - [බූහත් හාමුස්ලිම් හි වත්තාවී ඇති]

විවරණය:

කටරේකු රමුන් මුසයේ අල්ලන් පිළිබඳ විශ්ව්‍යයෙන් උපව්‍යයේ අනිවත්යය හඩා භාව්‍ය හා උපව්‍යකරුවන්ට උත්තරීතර අල්ලන් සූදනම් කර ඇති අනිමහන් කුසල් හාතිලිණ පිළිබඳ සහනික කරමින් කිසිදු පූදර්ගනයකින් හෝමූහුණිව්‍යන්ටන් තෙත්ව එමගින් උත්තරීතර අල්ලන්ගේ ත්‍යැතිය පමණක් බලන්පතරක්තුවෙන් උපව්‍යයේ නිරත වන්නේ ද ඔහු අනීතයේ කළ ඔහුගේ ප්‍රසාද සඳහා ඔහුට සමඟ දෙනු ලැබේ.

හදීසයේ නරය:

1. රමුන් උපව්‍යයේ මෙන්ම සේසු ද්‍රාම් කටයුතුවල දී තිබිය යුතු අවංකභාවයේ මහිමය හාස්‍යි වැඩගත්කම.

(4196)

(202) - عن أبي هريرة رضي الله عنه : أن رسول الله صلى الله عليه وسلم قال: «إِذَا جَاءَ رَمَضَانُ، فُتَحَتْ أَبْوَابُ الْجَنَّةِ، وَعُلِقَتْ أَبْوَابُ النَّارِ، وَصَفَّدَتِ الشَّيَاطِينُ». [صحيف] - [متفق عليه]

(202) - සඛල්චින්ම අල්ලන්ගේ දුනයණන් -සල්ලල්ලෙහු අලයේහි වසල්ලම්- පඩිසු බව අඩු නුරෝය්රා-රූපියල්ලෙහු අන්හු- තුම්සිසින් වත්තාකරන ලදී. "රමුලකය පම්ණි විට ස්වර්ගයේ දෙතුවු විවක කරනු ලබ, නිරයේ දෙතුවු වසාදමනු ලැබේ. ජයිතනුන්ට විලංගු දමනු ලැබේ." [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහන් භාමුස්ලිම් හි වත්තාවී ඇතුළු]

විවරණය:

සඛල්චින්ම අල්ලන්ගේ දුනයණන් -සල්ලල්ලෙහු අලයේහි වසල්ලම්- පඩිසු බව අඩු නුරෝය්රා-රූපියල්ලෙහු අන්හු- තුම්සිසින් වත්තාකරන ලදී. "රමුලකය පම්ණි විට ස්වර්ගයේ දෙතුවු විවක කරනු ලබ, නිරයේ දෙතුවු වසාදමනු ලැබේ. ජයිතනුන්ට විලංගු දමනු ලැබේ." මෙම කරුණු තුනම සිදුවනුයේ රමුන් මසයේදීය. පළමුවන්න: ස්වර්ගයේ දෙතුවු විවක කරනු ලැබීමය. සලකය ඉවු කිරීම, සඳකාලබාදීම, දික්සී කිරීම, අල් කුර්ආනය පර්යනය කිරීම භාවෙනන් දැඟාම් කටයුතු කිරීමේ ආගබික් ලෙඩිසියන්ට ඇති කරනු ඒක්ස එසේ පටසනු ලබ ඇත. දෙවන්න: නිරනින්නේ දෙතුවු වසාදමනු ලැබේ. එය මූ:මින්වරු එම කැළය තුළ පසකම් කිරීමේ අඩුවක් පෙන්නුම් කිරීමකි. තුන්වන්න: ජයිතනුන්ට විලංගු දමනු ලැබේ. එනම් ඔවුන් අනර වූ දඩි ජයිතනුන්ටය. එ පිළිබඳ තවන් වත්තඩික් සඳහන්ට ඇත. එම වත්තඩි නසන් තුමා භාංඡම් අහ්මද් දන්වා ඇති අනර ඉමත් අල්බනී තුම්ස්යට සක්සි දරන කදිම හදීසයක් බව දන්වසිරියි. භෙලාදමන ලද දඩි ජයිතනුන් යනු ආදම්ගේ පුනතුවන්ට වඩන් සතුරකම් පන වඩන් දරුණු ජයිතනුන්ය. තස්ලිද් යනු:

විලංගු දූම්‍යය. එනම් කිසිවකු මුදවනන් නෙහකි අයුරින් මීදීමට නෙහකි තරමට ඔවුන්ගේ අත්වලට විලංගු දමනු ලබා මෙය ගත් නැං -සල්ලල්ලනු අලය්හි වසල්ලම් තුමා දන්වා සිටි සියල්ලක්ම සමඟයට ලබා දෙන්නා උපදෙසක් වශයෙනි. එමෙන්ම යහපත කිරීමට උනන්දු කරවීමක් හා අයහපතන් ව්‍යුත් සිටින්නක් වශයෙනි.

හදීසයේ භාරය:

(10107)

(203) – عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «مَنْ نَسِيَ وَهُوَ صَائِمٌ فَأَكَلَ أَوْ شَرِبَ، فَلْيُتَمَّ صَوْمَمُ، فَإِنَّمَا أَطْعَمَهُ اللَّهُ وَسَقَاهُ». [صحیح] - [متفق عليه]

(203) – නැං (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුම්පරකණ කළ බව අඩු පුරයිරා (රූපයල්ලනු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. “කවරෙකු උපව්‍යයේ නිරත ව සිටිය දී අමතක වේ ආහර අනුහාව කළේ නම් හෝස්ලය පනය කළේ නම් හෝකු ඔහුගේ උපව්‍යය පූර්ණ කරන්වා සඛ්‍යින්ම එසේ ඔහුට ආහර හාප්ලය සපයාදී ඇත්තේ අල්ලන්ය.” [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහත් හාමුස්ලම් හි වත්තාවේ ඇතා]

විවරණය:

ඉස්ලමීය ජීර්ඝා පිළිවෙත පහසු හස්සාල්ල භඩ්‍ය පදනම් කර ගත්; දැඩිය හකි ජීරමණයක් පමණක් ප්‍රචාර ඇත්තා තම හකියාවට හෝ නෙත්තා ගතීමේ නිදහසට (කම්ත්තට) බ්‍රහ්ම වූ කරණු සඳහා වරදකරුවන් ලෙස හසු කර නෙහන් එම පදනම් මත ගෙකී නගුණු පිළිවෙතකි.

කවරෙකු ආහර ගනීම, පනය කිරීම හෝ ජ්‍යෙෂ්ඨ උපව්‍යාය කඩ කරන කරුණක් රමලන් කුණයේ හෝ වෙනත් උපව්‍යාය කුණවලදී හෝ සිදු කරන්නේ ද ඔහු ද මේ අතරට පත් වන්නේ ය. එබැවින් ඔහු තම උපව්‍යාය පූර්ණ කරන්වා සඛල්‍යින්ම එයයි නිවර්ති වන්නේ. ඊට හේතුව සඛල්‍යින්ම එය ඔහු කමත්තෙන් සිදු කළ එකක් නොවී. එය කිසිදු වේනකටින් නොව මිනිසා අමතක වීමෙන් සිදු කළ ක්රියාත්මක වන බඩින් ඔහුගේ උපව්‍යායට පළද්දක් නොවන්නේ ය එමෙන්ම බලපෑමක් ද නොවන්නේ ය. සඛල්‍යින්ම ඔහුට ආහර පන සපයා ඇත්තේ අල්ලන්ය.

හදීසයේ භරය:

(4525)

(204) - عن عائشة رضي الله عنها : «أن رسول الله صلى الله عليه وسلم كان يعتكف في العُشْرِ الْأَوَاخِرِ من رمضان، حتى تفاه الله عز وجل ، ثم اعتكف أزواجاً بعده». وفي لفظ «كان رسول الله صلى الله عليه وسلم يعتكف في كُلِّ رمضان، فإذا صلَّى العَدَّةَ جاء مكانه الذي اعتَكَفَ فيه». [الرواية الأولى متفق عليها - صحيح] . [الرواية الثانية رواها البخاري]

(204) - ආගුණා-රළියල්ලෙහු අන්හා තුමිය විසින් වත්තකරන ලදී. “සඛල්වින්ම අල්ලන්ගේ දූනයක්න් -සල්ලල්ලෙහු අලය්හි වසල්ලම්- තුමා රමුන් මසියේ අවසන් දින දහයේ එතුම්බ අල්ලන් මරණයට පත් කරන තොක්ම ඉංතික්ස් භෙවන් මස්පිදයේ රඳී සිට නමුදුම් කරන්නෙකු ව්‍යුහ. එතුම්තැගන් පසුව එතුම්තග් බිරියන් ඉංතික්ස් සිටියහු. තවන් ජ්‍රේකනයක, සම් රමුන් මසියකම අල්ලන්ගේ දූනයක්න් -සල්ලල්ලෙහු අලය්හි වසල්ලම්- ඉංතික්ස් ඉවු කරන්නෙකු ව්‍යුහ. ගත්ත් සලකය ඉවු කළ වහම එතුම්ංතික්ස්හි රඳී සිටින ස්ථානයට පමිණියහු. [පුරුව සඩක සහිත හදීසියකි] - [ඉමත් බුහන් එය වත්තකර ඇතා - බුහන් හාමුස්ලිම් හි වත්තන්වී ඇතා]

විවරණය:

රමුන් මස අවසන් දින දහයේ ලය්ලනුල් කද්දේ රක්රිය ඇති බව නඩි -සල්ලල්ලෙහු අලය්හි වසල්ලම්- තුමාදනාගත් පසුව එය සෙයුම්න් එතුමාරමුන් මස අවසන් දින දහයේ මස්පිදයේ රඳී සිට නමුදුම් ඉවු කරන්නෙකු ලෙස සිටි බව ආගුණා-රළියල්ලෙහු අන්හා තුමිය දන්වසිටියි. අල්ලන් එතුම්බ මරණයට පත් කරන තොක් එතුම්ජාය අනිවත්තය කර ගත්හ.

සඛල්වින්ම එම නීතිය වෙනස් කරනු ලැබුවක් නෙවින බවන් එය නඩි තුමණක්ට පමණක් විශේෂිත නෙවුවක් බවන්

ඒනුමතගන් පසුව එනුමතග් බිරියන්ද ඉහළිකරු සිට ඇති බවත් ආඉඡා-රූපියල්ලනු අන්හානුමිය පෙන්වයි ඇත.

දෙවන ජේරකණයේ, සඛල්චින්ම නබී -සල්ලල්ලනු අලය්හි වසල්ලම්- තුමුණ්ඩර සලකය ඉවු කළ විට එනුමඹුහිකරු සිටින සේතුයට පිවිසුනු බව ඇය විසින් විස්තර කර ඇත. එය තම පරමධිපතිව නමුදුම් කිරීමටත් ඔහු සමග සම්බන්ධකම් පළන්වීමටත්ය. එය මැඟිම් අනර ඇති සම්බන්ධතා විසන්ධි කරමින් සිදුවන්නක් නොවිය.

හදිසයේ භරය:

(4495)

(205) - عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا: كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَجْتَهِدُ فِي

الْعَشْرِ الْأَوَّلِ وَالْآخِرِ مَا لَا يَجْتَهِدُ فِي غَيْرِهِ. [رواہ مسلم] - [صحیح]

(205) - දෙවන්වය විශ්වාස කළ මූලින්වරුන්ගේ මණ්ඩ වූ ආඉඡා (රූපියල්ලනු අන්හා) තුමිය විසින් වත්තා කරන ලදී: "අල්ලන්ගේ දූනයනුවේ (සල්ලල්ලනු අලය්හි වසල්ලම්) වෙනත් දිනවල උනන්දුවෙන් කටයුතු නොකළ ආකර්ෂණ අවසන් දින දහයේ උනන්දුවෙන් යුතුව කටයුතු කරන්නට වූහ." [පූර්ව සංක්‍රාන්තික හදිසයකි] - [මුළු මූස්ලිම් එය වත්තනකර ඇත]

විවරණය:

රමුන් මණ්ඩයේ අවසන් දින දහය උදා වූ විටෙක නබී (සල්ලල්ලනු අලය්හි වසල්ලම්) තුමණුවේ නමුදුම්වල භා අවනතහවුන්ගේ කටයුතුවල ක්‍රියාව්‍යමේන් යුතුව නිරත වූහ. විවිධ යහපත් ක්‍රියාවන්හි භාද්‍යාම් කටයුතුවල දී අනිගෙයෙක්නියෙන් කටයුතු කළහ. වෙනත් දිනවලට වඩා අධික ලෙස නමුදුම්වල

නිරත වූහ. එය එම රත්තියන්හි මහිමය අති උනුම් බල්න් හා ලෙසිලනුල් කද්දර් රත්තිය සෙයාමිනි.

හදීසයේ නරය:

1. පෙෂුවේ රමුන් ම්‍යායේ භාජිගේශයෙන් එහි අවසන් දින දහයේ යහපත අධිකව කිරීමටත්, නමුදුම් කටයුතු වල නිරත වීමටත් උනන්දු කරවීම.
2. රමුන් අවසන් දින දහය එහි විසින්ක් රත්තියේ ආරම්භ වී ම්‍යායේ අවසනය දක්වාප්‍රචල්‍යන්.
3. ඉතුළතුම් වේලවින් නමුදුම සඳහායෙහුගත්ම සිනුවුද්‍යකය.

(3755)

(206) – عن عائشة رضي الله عنها قالت: كان رسول الله صلى الله عليه وسلم إذا دخل العشر
أَحْيَا اللَّيلَ، وَأَيْقَظَ أَهْلَهُ، وَجَدَ وَشَدَّ المِئَرَ. [صحيح] - [متفق عليه]

(206) – “අල්ලන්ගේ දිනයන්ස්සල්ලේල්ලනු අලයිහි වසල්ලම්) දින දහය ජ්‍රේවේග වූ විට, රත්තිය ජීවමන කළහ. තම පවුල අවදි කළහ. පරිග්‍රමයෙන් කටයුතු කළහ. වේට්ටිය තැන් බඳ ගන්හ.” යුත් ආමුෂු(රළියල්ලනු අන්හ) තුමිය විසින් වත්තකරන ලදී. [පූර්ව සබක සහිත හදීසයකි] - [බූහන් හාමුස්ලිම් හි වත්තකාවී ඇත]

විවරණය:

රමුන් ම්‍යායේ අවසන් දින දහය ජ්‍රේවේග වූ විට මුළු රත්තියම විවිධ නමුදුම් කටයුතුවලින් තබා (සල්ලේලනු අලයිහි වසල්ලම්) තුමන්ස් ජීවමන කළහ. සලකය සඳහා එනුමත් පැවුලේ උදවිය අවදි කළහ. තමන් සුපුරුදු පරිදි කරන

නමුදුම්වලට වඩා අතමරව නමුදුම්හි ඉතා පරිජ්‍රමයෙන් කටයුතු කළහ. ඒ සඳහා වෙන් වුහ. තම බිරියන්ගෙන් ඉවත්ව සිටියහ.

හදීසයේ නරය:

(4944)

(207) - عن أبي سعيد الخدري رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «من صام يوماً في سبيل الله بعَدَ اللَّهِ وَجْهَهُ عَنِ النَّارِ سَبْعِينَ خَرِيفاً». [صحیح] - [متفق عليه]

(207) – අල්ලන්ගේ දූනයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ජේරකක කළ බව අඩු සර්ද් අල්-කුද්රි (රුඩ්‍යල්ලහු අන්හු) තුමා විසින් වත්තාකරන ලදී. “කවරෙකු අල්ලන්ගේ මත්ගයේ දිනක් උපව්‍යය රැක්කේ ද අල්ලන් ඔහුගේ මුහුණ අපයින්නෙන් වසර හත්තාචක් දුරස් කළේය.” [පුරුව සංඝ සහිත හදීසයකි] - [බූහත් හා මුස්ලිම් හි වත්තාසී ඇතා]

විවරණය:

කවරෙකු අල්ලන්ගේ මත්ගයේ එක් දිනක් උපව්‍යයේ නිරන වූයේ ද ඔහුගේ ජේරනිඛලය වනුයේ වසර හත්තාචක් අපා ගින්නෙන් ඔහුව දුරස් කරනු ලැබේමය. ඊට හේතුව සංඝින්ම ඔහු අරගලයේ හා ස්ථානගත වීමේ දුෂ්කරනඩ හා උපව්‍යයේ දුෂ්කරනඩ යන කරුණු දෙකම එකට ඉසිලු බඩිණි. අපා ගින්නෙන් ඔහුව දුරස් කිරීම යනු ස්වර්ගය වෙත ඔහු සම්ප කරවන්නකි. එහි ස්වර්ගය වෙත වූ මත්ගය හා ප්‍රජින්න වෙත වූ මත්ගය හර වෙනත් කිසිවක් එහි නොවනු ඇතා.

හදීසයේ නරය:

(4436)

(208) - عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: أَوْصَانِي خَلِيلِي صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِثَلَاثٍ: صِيَامٌ ثَلَاثَةِ أَيَّامٍ مِنْ كُلِّ شَهْرٍ، وَرَكْعَتِي الصُّحَى، وَأَنْ أُوتَرَ قَبْلَ أَنْ أَنَامَ. [صحيح] - [منفق عليه]

(208) - අඩු භුරේදිරා(රූපීයල්ලනු අන්හු) තුමනිසින් මෙසේ වත්තා කරන ලදී: “මණග් මිනුරඩු සල්ලල්ලනු අලයිහි වසල්ලම් තුමණක් සම් මසකම දින තුනක් උපව්‍යායෝ නිරන වීම, එහාසලනයේ රකඟාත් දෙක ඉටු කිරීම භාමානින්දට යම්ට පෙර වින්ර ඉටු කිරීම යන කරුණු තුන පිළිබඳ මට උපදෙස් දුන්හ.” [පූර්ව සංක්‍යාපන හඳුසෙයකි] - [බූහන් භාමුස්ලීම් හි වත්තාවේ ඇතා]

විවරණය:

අඩු භුරේදිරා(රූපීයල්ලනු අන්හු) තුමානම මිනුරඩු ද තම සගයාවුද නඩී (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් තමන්ට කරුණු තුනක් ගත් උපදෙස් දුන් බවත් ඒ පිළිබඳ ප්‍රතිඵ්‍යාගත් බවත් මෙසේ දන්වයිලියෝය.

පලමුව: සම් මසකම දින තුනක් උපව්‍යායෝ නිරන වීම.

දෙවනුව: සම් දිනකම ලුහාසලනයේ රකඟාත් දෙක ඉටු කිරීම.

තුන්වනුව: නින්දට යම්ට පෙර වින්ර සලකය ඉටු කිරීම. එසේ ඉටු කරනු ලබනුයේ අවසන් රත්තියේ අවදිවීමට නොහැකි බිජ්‍යාවන කෙනෙකු හටය.

හඳුසයේ නාරය:

1. නඩී (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් විසින් තම සහගතින් හට ලබාදුන් උපදෙස් විවිධ විය. එතුමණන්ගේ සහගතින්ගේ තත්ත්වයන්ට අනුව ඇතැම් විට එය දහුම මත පදනම් විය. එමෙන්ම ඔවුන් අතරින් සම් කෙනෙකුටම

ගෙවෙන දැඩුව එම උපදෙස විය. ගක්තිමත් බලවත් අයට අරගලය ගෙවුණි. නමුදුම් කරන්න නමුදුම ගෙවුණි. උගත් දැඩුම ගෙවුණි.

2. සම්මේලනය දීන තුනක් උපව්‍යයේ නිරත වීම යන ප්‍රකාශය ගත් ඉඩිනු හජර් අල්-අස්කලනී තුමෙමසේ පවසයිටියහ. එනම් එය පහදිලිව අදහස් කරනුයේ බිංදු යනුවෙන් භාව්‍යතාවන් වන්දුනලක්දයෙන් අහස දිස්වන දීන තුනය. එනම්: හිජ්ර මූසයට අනුව වන්දු දීන දහනුන, දහනතර හා පහලේව් යන දීන තුන ය.
3. ඉඩිනු හජර් අල්-අස්කලනී තුමෙන් වැඩුරටත් මෙසේ පවසයි: නින්දට පෙර වින්ර් කල් ඇතිව ඉටු කිරීම සනුවූ දෙක වනුයේ අලුයම් කරනුයේ අවධිවීම ගත් සහතික කළ නෙහකි යය සම්බන්ධයෙනි.
4. මෙම ක්‍රියාත්මක තුන සම්බන්ධයෙන් නඩී (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන් තම සහභාවරුන් කිහිප දෙනෙකුමට උපදෙස් දී ඇති බැඳින් එහි ඇති වදුගත්කම.
5. (ලුහුණි රකඟාත් දෙක) යන ප්‍රකාශය සම්බන්ධයෙන් ඉඩිනු දකීක් අල්-ර්ද් තුමෙමසේ පවසයිටයි. එය අවම ප්‍රමණය මෙනෙහි කරන්නක් විය හකු. ඒ ගත් සහතිකයක් දක්නට නොමත්. මෙහි පෙන්වනුයේ ලුහුණි සලකයේ වදුගත් කම හස්හි අවම ප්‍රමණය රකඟාත් දෙකකි යන වගය.
6. එහෙකුයෙන් වේලේ වනුයේ: හිරු උද්ඛී පසු කරක් පමණ ගත්වීමෙන් පසුවය. එය එහර් සලකයට විනෑඩ් දහයකට පෙර කරය දක්වාදීගු වෙයි. එහි ප්‍රමණය: අවම වගයෙන් රකඟාත් දෙකකි. එහි උපරිමය ගත් විවිධ මත පවතී.

අනුමුන් විසින් එය රකඟාත් අටක් බවත් තවත් අනුමුන් විසින් එහි උපරිමයට සීමවක් නති බවත් පවසයැන.

7. වින්ද් නි ටේලෙඩ්: ඉජයලනයෙන් පසු ගංග්රේ හෙවත් අංශම් කුණය උද්ධින තෙක් කුණය දක්වූදී ගුවෙයි. එහි අවම ප්‍රමණය එක් රකඟාතයකි. එහි උපරිමය රකඟාත් එකෙනුහකි.

(4538)

(209) - عن أنس بن مالك رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم «سَحَرُوا؛
فِإِنِّي فِي السَّحُورِ بَرَكَةً». [صحيفٌ عليه] - [متفقٌ على ذلك]

(209) – අල්ලන්ගේ දූතයණන් -සල්ලල්ලහු අලය්හි වසල්ලම්- ජ්‍රේකන කළ බව අනස් ඉඩිනු මහික් -රළියල්ලහු අන්හු- තුමා විසින් වත්තාකරන ලදී. “මබලාසහර් කරනු හේතුව සඛලීන්ම සහර් කිරීමේදී අහිව්දීය ඇත.” [පූර්ව සංකීර්ණ භාෂ්යයකි] - [බූහන් භාෂ්ය්ලිම් හි වත්තාවී ඇත]

විවරණය:

සහර් කරන මෙන් නඩී -සල්ලල්ලහු අලය්හි වසල්ලම්- තුමා නියෙන් කළහ. එනම්, එය උපව්‍යය සඳහා සුදුනාම් වීමක් වගයෙන් අලුයම් කුණයේ ආහර පන ගනීමය. එහි ඇති දේව ජ්‍රේකු සඳහන් කර ඇත. එනම්, එය බරකන් හෙවත් අහිව්දීය පහළ වීමය. අහිව්දීය යනු මෙලෙකු භාමතුලෙකු ජ්‍රේයෝජන ආවරණය වන අයුරින් පිහිටුනු එකකි.

සහර්හි අහිව්දී අනුරින් එකක් වනුයේ, දහවල් කුණයේ අල්ලන්ට නමුදුම් කිරීමට උපකත් වන අයුරින් ගක්තිය ලැබේමය.

තවන් අභිව්ද්ධියක් වනුයේ සඛලින් උපව්‍යකරු සහර් ආහරය ගත් විට උපව්‍යය රකිමේදී වෙහෙසක් ඇති නොවන්නේය. එය සහර් නෙහන් අයකුට භත්පසින්ම වෙනස්ය. ඔහු දුක්ෂකරනවාට හූපහසුත්වට පත් කරයි. එය ඉවු කිරීමට ඔහුට බරක් වෙයි.

තවන් අභිව්ද්ධියක් වනුයේ අල්ලන්ගේ දිනයන් - සල්ලල්ලනු අලය්හි වසල්ලමි- තුමඩ් පිළිපදින බලින් හා එය ආගම් ලත් ජනයට වෙනස් ලෙස ඉවු කරන බලින් කුසල් හිමි වනු ඇත.

එහි ඇති තවන් අභිව්ද්ධියක් වනුයේ සහර් සඳහනාගී සිටින විට සලන් ඉවු කිරීමට හකි වීමය. අතම් විට අවශ්‍යතාවන් පෙළෙන්නන් හට ආහර වේලක් පිරිනැමීමටද හකා. ඇතම් විට අල්කුර්ආනයෙන් යමක් කියවීමටද හකියා ලැබයි.

තවන් අභිව්ද්ධියක් වනුයේ එය නමුදුමකි. එය අල්ලන්ට ගතිකම් කිරීමට උදව්වක් වශයෙන් අල්ලන්ගේ දිනයන් - සල්ලල්ලනු අලය්හි වසල්ලමි- තුමඩ් පිළිපදිමක් වශයෙන් අදිවන් කරන විට එය නමුදුමක් බවට පත් වනු ඇත. එය ආගමනුගත කිරීමේ යථ්‍යා හා අභ්‍යන්තරය අල්ලන් සතු දෙයකි.

ඉත් ලැබන අති මහන් ජ්‍රයෝගීනය වනුයේ ගණ්ඩ සලකය සඳහා අවදිවීමට හකියා ලබා මය. එහෙයින් සහර් කිරීමෙන් පසුව නඩත නිදානෙනහනු පිණිස සහර් වේලබ් ජ්‍රමඳ කරන මෙන් නියෙන් කෙත ඇත. ඊට විරද්ධව සහර් නෙකරන්නන්ට ගණ්ඩ සලකය මග හඳු යනු ඇත. මෙය දැසින් දකා ගත හකි දර්ගනයකි.

සහර් කිරීම හේතුවෙන් රමුන් මෙයේ සුඩිහු සලකයේදී වෙනත් මෙවලට වඩා සමූහයක් ලෙස සලකය ඉවු කරන්නන්ගේ සංඝ්‍යා අධික ලෙස දකා ගත හකා.

හඳිසයේ භරය:

(4498)

(210) - عن أبي عبيد، مولى ابن أزهر، قال: شهدت العيد مع عمر بن الخطاب رضي الله عنه ، فقال: هذان يومان نهى رسول الله صلى الله عليه وسلم عن صيامهما: يوم فطركم من صيامكم ، واليوم الآخر تأكلون فيه من نُسُكِكُمْ . [صحيح] - [متفق عليه]

(210) – ඉඩිනු අස්හර්ගේ සේවකයකු වූ අඩු උබයිදේ හෙටත් සෑදේ ඉඩිනු උබයිදේ තුමාවිසින් වත්තාකරන ලදී. උමර් ඉඩිනු කන්තඩි (රජියල්ලනු අන්හු) තුමාසමග අවුරුදු සලකයට මම සහභාගී වූයෙමි. එවිට එතුමා“මෙම දින දෙක, එනම් නුඩුලෙන් උපව්‍යයෙන් නුඩුලා අවසන් කර ගන්නා (ර්දුල් ලින්ර්) දින භා නුඩුලෙන් සත්ව කළයෙන් නුඩුලා අනුහාව කරන (ර්දුල් අල්හා) දින යන දෙදින උපව්‍යයේ නිරන වීම අල්ලස්ගේ දිනයන්න් නහනම් කළහ.” [අුරෝ සඩක සහිත හඳිසයකි] - [බ්‍යුහන් භාෂුස්ලීම් හි වත්තා වී ඇතා]

විවරණය:

කීර්තිමත් අල්ලස් මූස්ලිම්වරුන් වෙනුවෙන් උත්සව දෙකක් නියම කළේය. ඒ සම උත්සවයක්ම ආගමික සලකුණු භාබදී පවතී. ර්දුල්ලින්ර් උත්සව දින උපව්‍යය සම්පූර්ණ කිරීමෙන් බඳී ඇත. එහෙයින් උපව්‍යය නිමකුල පසු අල්ලස් නියෙන් කළ පරිදි උපව්‍යයෙන් නිමකිරීමට හිමි වූ ආයිර්වද්‍ය නිරුපණය කරමින් උපව්‍යයේ ආයිර්වද්‍යරය සම්පූර්ණ කිරීම වෙනුවෙන් අල්ලස්ට කනැඳු වෙමින් එම දිනයේ උපව්‍යයෙන් මිදිම මූස්ලිම්වරයාමත අනිවත්‍යය වන්නේය. උත්තරීනර අල්ලස් මෙසේ ජ්‍රේකන කරයි: “කළු ගණන පූර්ණ කරනු පිණිසන්, නුඩුලව් යහාගෙට යෙමු

කළ අල්ලන්ට නුමලා මහිමයට පත් කරනු පිණිසන්. නුමලා කනවේදීන් වනු පිණිසන්ය.” දෙවන දිනය වනුයේ ර්දුල් අල්හා හෙඩින් භංග් උත්සව දිනයයි. එය පරින්යනය සන්ව කපාය යන සංබේදයෙන් බඳී ඇත. සඛල්න්ම ජනයාදින පරින්යන කරනි. සතුන් කපා කරනි. ඒවා නුහව කරමින් අල්ලන්ගේ සංබේදයෙන් තිරුපැණය කරනි. ඒ අනුව මෙම දින දෙකෙහි උපව්‍යාය අත්හඳීම මූස්ලිම්වයා වෙත අනිවත්යය විය. එමෙන්ම ඒ දෙකෙහි උපව්‍යාය නිරන වීම තහනම් විය.

හදිසයේ භරය:

(4527)

(211) - عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «مَنْ يَقْمُ لَيْلَةً الْقَدْرُ إِيمَانًا وَاحْتِسَابًا عُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ» [صحيح] - [متفق عليه]

(211) - අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු පුරෝධීරා (රළියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්නාකරන ලදී. “කවරෙකු කද්දර් රත්නයේ විශ්ව්‍යයෙන් හකුසල් බලනුපතරක්තුවෙන් යුතුව රත්නී නමුදුම්වල නිරන වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ ප්‍රකාමී සඳහා ඔහුට සමඟ දෙනු ලැබේ.” [පූර්ව සංඝ සහිත හදිසයකි] - [බුහන් හාමූස්ලිම් හි වත්නාවී ඇත]

විවරණය:

රමුන් මසියේ අවසන් දින දහයේ පවතින කද්දර් රත්නයේ යැයුවල නිරන වීමේ මහිමය ගත නබා (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක් මෙහි දන්වාසිටියි. කවරෙකු එහි සලක් ඉවු කිරීම, ප්‍රත්ථිනතවහි නිරන වීම, අල් කුරුආනය කියවීම, දික්රහි යෙදීම යනැදි නමුදුම් ඒවාහා ඒවානයහි මහිමය සම්බන්ධයෙන්

පවසාඇති දැඟන විශ්වාසයෙන් යුතුව, තම ක්‍රියඩ තුළින් කිසිදු පුදර්ගණයක් හෝ මූහුණීව්චකින් තෙවත උත්තරීතර අල්ලන්ගේ කුසල් බලන්පතරක්තු වෙමින් වෙහෙසවී ඉවු කරන්නේ ද සඛල්චින්ම ඔහු පෙර කළ ඔහුගේ ප්‍රවිචලට ඔහුට සමඟ ලැබනු ඇත.

හදීසයේ භරය:

1. "ලයිලනුල්කද්ර්" නම් බලගනු රත්නියේ මහිමය හාස්‍යී රත්නි නමුදුම් කිරීම සඳහානන්දු කරවීම.
2. දහම් ක්‍රියඩන් අවස්ථ වේනත්ත් සමග මිස පිළිගනු නොබනු ඇත.
3. අල්ලන්ගේ භන්සය හාමහුගේ කරුණව්: කවරෙකු කද්ර් රත්නියේ විශ්වාසයෙන් හාකුසල් බලන්පතරක්තුවෙන් යුතුව රත්නි නමුදුම්වල නිරන වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ ප්‍රසකම් සඳහාමහුට සමඟ දෙනු ලැබේ.

(4202)

(212) - عن أبي هريرة رضي الله عنه قال: سمعت النبي صلى الله عليه وسلم يقول: «مَنْ حَجَّ لِلَّهِ فَلَمْ يَرْفُثْ وَلَمْ يَفْسُقْ رَجَعَ كَيْوَمْ وَلَدْتُهُ أُمُّهُ». [صحيح] - [متافق عليه]

(212) – අල්ලන්ගේ දුනයණන් (සිල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් කරමින් සිටි ප්‍රකණයකට මම සවන් දුන්නෙම් යයි පවසාභූ නුරෑරයිරු(රැලියල්ලනු අන්හු) තුම්විසින් මෙසේ වත්තා කරන ලදී. "කවරෙකු අල්ලන් වෙනුවෙන් හඳු වන්දනව ඉටු කර, අසහා ක්‍රියවික් හෝනෙමනාක්‍රියවික් හෝසිදු නෙකලේ ද ඔහු නඩත හඳු එනුයේ, තම මව තමන් බිහි කළ දින සේය." [පුරුෂ සඩක සහිත හදීසියකි] - [බූහන් හාමුස්ලම් හි වත්තාවී ඇතා]

විවරණය:

කවරෙකු අල්ලන් වෙනුවෙන් හඳු ඉටු කර, නෙමතාක්‍රියාසිදු නෙකලේ ද එනම්, සංසර්ගයේ නිරත වීම හෝට්ට පෙර සිදු කෙරෙන සිප ගතීම හාවලුද ගතීම වන් දසු. පෙශුවේ අයිල්වර ප්‍රකණවලට ද එම පදය යෙදෙයි. නෙමතාක්‍රියාසිදු නෙකලේ ද එනම් ප්‍රසක්ති හා නපුරු ක්‍රියවියි. නෙමතා ක්‍රියවින් අතරට ඉහුරති තත්ත්වයේ තහනම් කරනු ලැබූ ක්‍රියවින් ද ඇතුළත් වේ. ඔහුගේ හඳු වන්දනක්වන් ඔහු නඩත හඳු එනුයේ සියලු ප්‍රසයන්ගෙන් තිදහස් වූ ඉපදෙන දරුවෙකු සේ තම ප්‍රසයන්ට සමඟ දෙනු ලැබූ අයකු මෙති.

හදීසයේ හරය:

1. නෙමතාක්‍රියාසියලුම තන්ත්වයන්හි තහනම් කර තිබුණු ද, හඳු හි වන්දනස්ථානවලට ගරු කිරීමක් වශයෙන් එම තහනම තවත් තීවු වන්නේය.

-
2. සියලු පහයන්ගෙන් නිදේශේව වර්දිවලින් තෙරව මිතිසා උපන ලබයි. එතිසාවෙනන් කිසිවකුගේ වර්දි ද ඔහු උසුලන්නේ නත්.

(2758)

(213) - عن عبد الله بن عمر رضي الله عنهما : «أَنَّ تَلْبِيَّةَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : لَبَيْكَ اللَّهُمَّ لَبَيْكَ، لَبِيكَ لَا شَرِيكَ لَكَ لَبِيكَ، إِنَّ الْحَمْدَ وَالنِّعْمَةَ لَكَ وَالْمَلْكَ، لَا شَرِيكَ لَكَ». قال: وكان عبد الله بن عمر يزيد فيها: «لَبَيْكَ لَبَيْكَ وَسَعْدَيْكَ، وَالخَيْرٌ بِيْدِكَ، وَالرَّغْبَاءُ إِلَيْكَ وَالْعَمَلُ». [صحيح] - [متفق عليه]

(213) – අඩුදුල්ලන් ඉඩිනු උමර් (රූපියල්ලනු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. නියන වගයෙන්ම අල්ලන්ගේ දිනයන්ගේ (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තල්බියා ව වූයේ: “ලබ්බයික් අල්හුම්ම ලබ්බයික්, ලබ්බයික් ලෝරික කල ලබ්බයික්. ඉන්නල්හමිද වන්නි:මත ලක වල්මූල්කු ලෝරික ලක්.” යන්නයි. තේරුම: යා අල්ලන්, ඔබ අසලට පම්ණියෙමි. ඔබ අසලට පම්ණියෙමි. ඔබ අසලට පම්ණියෙමි. ඔබට කිසිදු හවුල් කරුවෙකු නොත්ත. සඛ්‍යින්ම සියලු ජ්‍රේගංසාද භන්යයන් ද පැනය ද ඔබ සතුය. ඔබට කිසිදු හවුල්කරුවෙකු නොත්ත. අඩුදුල්ලන් ඉඩිනු උමර් ර්ට අමතර ව “ලබ්බයික් ලබ්බයික් වස්දයික් වල් කයිරු බියදයික් වර් රුග්බඳ ඉලයික වල් අමලු” යයි පවුතිය.

තේරුම: යා අල්ලන්, ඔබ අසලට පම්ණියෙමි. ඔබ අසලට පම්ණියෙමි. යහපත පත්‍රපම්ණියෙමි. සියලු යහපත ඔබ සතුය. ඔබ අසලට පම්ණියෙමි. ඔබ වෙන කමත්ත්නෙන් පම්ණියෙමි. සියලු ක්රියවින් ඔබ වෙනය. [පූර්ව සංක්‍යා සහිත හඳුශයකි] - [බුහත් හා මූස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

අඩුදුල්ලන් ඉඩිනු උමර් (රූපියල්ලනු අන්හුම්) තුමාවිසින් භේඟි භාජම්රණවහි දී නබි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමා “ලබ්බයික් අල්හුම්ම ලබ්බයික්, ලබ්බයික් ලෝරික කල

ලඛිබයික්.” යනකරයෙන් තල්ලියාපූඩු බව පහදිලි කරයි. එය අල්ලන් තම නිවස වෙත තම ගත්තන් ඇරුණුම් කිරීමේ දී ඔහුට පිළිතුරුදීමේ නිවේදනයයි. එමෙන්ම පිළිතුරුදීමෙන් පසු ඔහුට අවංකන්වය පුද කරමින් ඔහු වෙත ඉදිරිපත් වෙමින් ඔහුගේ ජ්‍රීරශ්‍ය භාෂාගිර්වද්‍ය පිළිගනිමින්, ඒ සියල්ල ඔහුට පමණක් වෙන් කරමින් සියලු මඟිම්වල ආධිපත්‍යය ඔහු සතු කරමින් කරන ජ්‍රීරශ්‍ය වෙත පිළිගනිමින්, ඒ සියල්ලෙහි ඔහුට කිසිදු භවුල් කරුවකු නත්. ඉඩු උමර් (රැලියල්ලනු අන්හු) තුමාමෙම තල්ලියාවිට අමතරව එයට එකතු කරමින් “ලඛිබයික් ලඛිබයික් වස්දයික් වල්කයිරුවියදයික් වර්ගෝඛු ඉලයික වල්මුලු” යේ පඩිය. එනම් සියලු කටයුතුවල අවසන්‍ය වේනනුවන් භාකුසලෙන් අල්ලන් වෙත යොමු වන්නේය.

හදිසයේ භරය:

(4535)

(214) - عن ابن عباس رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم: «**ما من أيام العمل الصالحة فيها أحب إلى الله من هذه الأيام**» يعني أيام العشر، قالوا: يا رسول الله، ولا الجهاد في سبيل الله؟ قال: «**ولا الجهاد في سبيل الله، إلا رجل خرج بنفسه وماله فلم يرجع من ذلك بشيء**». [صحيح] - [رواه البخاري وأبو داود، واللفظ له]

(214) – අල්ලේන්ගේ දිනයන්න් (සල්ලලේනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ඉඩිනු අඩිබස් (රැලියල්ලනු අන්හුම්) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. “දහම් ක්‍රියාවන් ඉටු කිරීමේදී අල්ලේන්ට වඩත් ප්‍රියාමනප දිනයන් වනුයේ මෙම දිනයන් මිස වෙනත් නත්.” එනම් දින දහයයි. ඔවුහු: ‘අල්ලේන්ගේ දිනයන්න්! අල්ලේන්ගේ මත්ගයේ අරගල කිරීමත් (ර්ටත් වඩාප්‍රිය මනප) නොවන්නේ ද’ යයි විමසාසිටියෙයි. එනුමා “අල්ලේන්ගේ මත්ගයේ අරගල කිරීම ද නත්. නමුත් තම ජ්‍යෙෂ්ඨ භාතම ධනය කළ කරමින් පිටත්ව ගෙස්, ඒ කිසිවක් සමග නඩත හරි නොඑන මිනිසසාර” යයි ප්‍රධානුහ. [පූර්ව සඩක සහිත හඳුසයකි] - []

විවරණය:

දුල් හිජ්ජාමසයේ ආරම්භක දින දහයේ දහම් ක්‍රියාවන්හි නිරත වීම වසරේ සෙසු දිනයන්ට වඩාඉතාග්‍රේෂ්ය යයි නැඩි (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රහැදිලි කර සිටියි.

මේ දිනවල භර වෙනත් දිනවල අල්ලේන්ගේ මත්ගයේ අරගල කිරීම උතුම් ද එසේ නතාහෙන් මේ දිනවල සිදු කරන ක්‍රියාවන් උතුම් ද? යන්න ගත සහඩවිරු නැඩි (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණන්ගෙන් විමසාසිටියා. ර්ට හේතුව ක්‍රියාවන් අතරන් සත්‍යය වෙනුවෙන් අරගල කිරීම ග්‍රේෂ්ය බව සහතික වී තිබුණු බැවිනි.

එවිට එනුමණන්: මේ දිනවල දහම් ක්‍රියාවන්හි නිරත වීම සෙසු දිනවල අල්ලේන්ගේ මත්ගයේ සත්‍යය වෙනුවෙන් අරගල

කිරීමට වඩාත්තුම් බවත්, නමුත් පුද්ගලයෙකු තම ජීවිත හඳුනය කප කරමින් අල්ලන්ගේ මත්ගයේ නිරත වී පසුව ඔහුගේ ධනය මෙන්ම ඔහුගේ ජීවිතය අල්ලන්ගේ මත්ගයේ අභිම් කරගත් තහන්තේකු හර බවත් පිළිතුරු දුන්හ. මෙම උතුම් දිනවල දහම් ක්‍රියාත්වන් සිදු කිරීමේ ගෞෂ්ධිත්වය මෙය පෙන්වයැයි.

හදීසයේ භරය:

- දුල් හිජ්ජම්සියේ මුල් දහය තුළ දහම් ක්‍රියාත්වන් සිදු කිරීමේ මහිමය. මෙම දිනවල දික්ර් කරමින් අල්ලන්ට මෙනෙහි කිරීම, අල් කුර්ආනය පර්යනය කිරීම, අල්ලනු අක්බර් යයි පවසනක්වීර පවසීම, ලාඟාලාඟාල්ලේලනු යයි තහ්ලිල් පවසා අල්ලන් ඒකියන්වයට පත් කිරීම, අල් හම්දු ලිල්ලන් යයි පවසා අල්ලන්ට ප්‍රගාසකිරීම, සලක් ඉටු කිරීම, දකාමන කටයුතුවල නිරත වීම, උපව්‍යයේ යෙදීම හාඛිවන් දහම් ක්‍රියාත්වන් මූස්ලිම්වරයාධිකව ඉටු කළ යුතු අතර එම අවස්ථාවන් උපරිමයෙන්ම ප්‍රයෝග්‍යනයට ගත යුතුය.

(6255)

(215) - عن أنس رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال: «جَاهِدُوا الْمُشْرِكِينَ بِأَمْوَالِكُمْ وَأَنفُسِكُمْ وَالْإِنْسَنَكُمْ». [صحيح] - [رواه أبو داود والنسائي وأحمد]

(215) - නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක් ප්‍රකාන කළ බව අනස් (රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: "ඔබේ මුදලින්, ඔබේ ජ්‍යෙෂ්ඨයෙන් හා ඔබේ දිවෙන් මිල්සද්‍යුල්ටික බහුදේශ්වර වද්‍යින්ට එරෙහිව අරගල කරනු." [පුරුෂ සඩක සහිත හදීසියකි] - []

විවරණය:

දේශීල්වය ප්‍රතික්ෂේප කරන කළහකත් මිල්සද්‍යුල්ටිකයින් සමග අරගල කරන මෙන් ද ඔවුනට මගපෙන්වීමේ දී තමන්ට හකි සම් ක්‍රියාත්මකයක් යොදුවක්වන මෙන් ද නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක් නියෝගී කළහ. එය අල්ලන්ගේ ප්‍රකානය උසස් කරවනු පිණිසය.

පළමුවන්න: ඔවුන් සමග කරන අරගලයේ අවගාස කළමනා මිලදී ගනීම, ඒ සඳහාක්‍රියාත්මක මුළුවන් හට වියදම් කිරීම වන් කටයුතු සඳහාමුදල්වය කිරීම ය.

දෙවන්න: ඔවුන් හමුවීමටන් ඔවුන් වළක්වීමටන් තම ආත්මය හායෝරය ක්‍රියාත්මක කිරීම.

තුන්වනුව: මෙම දහම වෙනත ඔවුන්ට මුවින් ඇරුයුම් කිරීම, ඔවුනට සඩක ඉදිරිපත් කිරීම, ඔවුන්ට නරකින් වළක්වීම හා ඔවුනට ප්‍රතිච්ච දක්වීමය.

හදීසයේ නරය:

1. මිල්සද්‍යුල්ටික බහුදේශ්වර වද්‍යින් සමග ජ්‍යෙෂ්ඨ පුද්මින්, ධනය වය කරමින් හාමුවින් දහුම්වත් කරමින් තමන්ගේ සියලු හක්‍රියාත්මක අනුව අරගල කිරීමට උතන්දු කරවීම.

සඛ්‍යීන්ම අරගලය යනු ජීවිතය පිදීම මත පමණක් සිම්බන්නක් නොත්ති.

2. අරගල කිරීම සඳහකර ඇති නියෝගය අනිවත්යය වගකීමකි. ඇතැම් විට ගරුපු අයින් හෙවත් සමට අතිගය අනිවත්යය කටයුත්තක් වන අතර ඇතැම් විට ගරුපු කිංසා හෙවත් පිරිසකට පමණක් ප්‍රමණවත් අනිවත්යය කටයුත්තක් වේ.
3. අරගල කිරීම කරුණු කිහිපයක් සඳහඟල්ලෙන් නියම කර ඇත. පළමුවන්න: බහුදේවවදීය හා බහුදේවවදී මින්යුණ්ඩීකයන්ට එරෙහිව අරගල කිරීම. ඊට හේතුව අල්ලන් කිසිවිටෙක සිරක් හෙවත් ඔහුට කරන ආදේශය පිළිගන්නේ නත්‍ය බළිනි. දෙවන්න: අල්ලන් වෙත ඇරුණුම් කිරීමේ මත්ගය අවහිර කරන බැක ඉවත් කිරීම. තුන්වන්න: අකීදානහවත් ප්‍රතිපත්තිය, ඊට පටහන් විශ්ව්‍යයන්ගෙන් ආරක්ෂකිරීම. සිව්වන්න: මූස්ලිම්වරුන්, ඔවුන්ගේ දේශයන්, ඔවුන්ගේ මන්සය හා ඔවුන්ගේ දේපල ආරක්ෂකිරීම.

(64597)

(216) - عَنْ أَبِي الْحَوْرَاءِ السَّعْدِيِّ قَالَ: قُلْتُ لِلْحَسَنِ بْنِ عَلَيْ رَضِيَ اللَّهُ عَنْهُمَا: مَا حَفِظْتَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ؟ قَالَ: حَفِظْتُ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «دَعْ مَا مَا يَرِيُّكَ إِلَى مَا لَا يَرِيُّكَ، فَإِنَّ الصَّدْقَ طُمَانٌ لَّهُ، وَإِنَّ الْكَذَبَ رِبَيْةٌ». [صحیح] - [رواہ الترمذی والنسائی وأحمد]

(216) – අඩු අල්-හවිරාජස්-සිංහී තුමාවිසින් වත්තාකරන ලදී. මම හසන් ඉඩිනු ඇලී (රැලියල්ලෙහු අන්හුම්) තුමණගන්, 'ඔබ අල්ලන්ගේ දිනයක්න්ගෙන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ලබා ඇත්තේ කුමක්දෑ'යි විමසාසිටියෙමි. නෙතෙම 'මම අල්ලන්ගේ දිනයක්න්ගෙන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ලබා ඇති දෑ මෙසේය යයි පවසාසිටියහ: "ඔබට සකා ඇති කරන දැඩිවෙත ඒ ගත් සකා ඇති නෙවින තෙක් අත්හර දමන්න. සඛ්‍යින්ම සත්‍යය සත්‍යාච්‍යුමකි. අසත්‍ය සකාය උපදිවන්නකි." [පූර්ව සංකීත සහිත හදිසෙයකි] - []

විවරණය:

ඔබට සකා ඇති කරන ප්‍රකාශන භාෂ්‍යයෘත්හර දමන ලෙස නැඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණණ් තියෙන් කළහ. එය තහනම් කරනු ලබූ දෙයක් වුවද එසේ නති වුව ද, එය තහනම් ද අනුමත ද යන්න ගත් සකායක් පහළ වූ විට, එහි යහපත හා අනුමත හඩිය ස්ථීර වී සකායක් නති තක් එය අත්හරිය යුතු ය. එමගින් සින සන්සුන් වී සත්‍යාච්‍යුමට පන්වේ. කවර කරුණක සකාය ඇත්තේ ද එමගින් හදිවන කලබලකත් තත්ත්වයට පත්වන අතර එහි කුතුහලය ඇති වේ.

හදිසයේ නාරය:

1. මූස්ලිම්වරයකු තම සියලු කරුණු නිශ්චිතභාවිය මත ගෙවිනාගාහන යුතු අතර, එහි සකායට තුළු දෙන ද්‍රාන්හර

දැනිය යුතුය. එමෙන්ම ඔහුගේ දහම විෂයයෙහි ඔහු පහදිලි සඩක මත සිටිය යුතු ය.

2. සක සහිත කරණුවල ව්‍යුහයේ වළකී සිටිය යුතුය.
3. ඔබ සහසුම හාස්‍යනය පතන්නේ නම් ඔබ තුළ ඇති වන සක සහිත දැක්න්හර දමන්න. එය අභකට ඉවත් කරන්න.
4. අල්ලන් තම ගත්තන් හට දක්වන ඔහුගේ ආයිර්වේදය: එය කාසඩී සහ ව්‍යකුලත්වය ඇති කරන දැක්න් ඔවුන් වළක්ව, මනස හාඳාන්මය සනසුන දැක්නු ඔවුනට නියෝන් කිරීමෙන්.

(4564)

(217) - عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ اللَّهَ تَجَاوِرَ عَنْ أُمَّتِي مَا حَدَثَتْ بِهِ أَنْفُسَهَا، مَا لَمْ تَعْمَلْ أُو تَتَكَلَّمْ». [صحيح عليه]

(217) – නබා (සල්ලේලේලු අලධිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු භූරේදිරා(රුඩ්‍යලේලු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. "මණග් සමූහයක් මනස තුළ හට ගෙනන දැක්වුන් ඉටු නෙකරන තක්කල් හෝ ඔවුන් කතා නෙකරන තක්කල් තියන වශයෙන්ම අල්ලන් ඔවුන්ගෙන් ඒවාපහ කරනු ඇත." [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහන් හමුස්ලම් හි වත්තාවේ ඇත]

විවරණය:

මනස තුළ යම් තපුරක් හට ගත් විටෙක, එය සිදු කිරීමට පෙර හෝ ඒ ගතා කතාකිරීමට පෙර හෝ එය වරදක් ලෙස සලකනු නෙරුවයි. අල්ලන් එම වරද ඉවත් කර එයට සමඟ දෙනු ඇත. සිත තුළ යමක් හටගෙන ඒ ගතා ස්ථාවර හා අඛණ්ඩභාවියෙන් නෙරව මනස තුළ කුතුහලයන් ඇති

වූ විටෙක, එවන් දැවරදක් ලෙස මූහම්මද් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ සමූහයාඅතර ගණන් ගනු නොලැබේ. නමුත් අභ්‍යංකරකම, උද්දේශීජකම, කුහකකම භාඳුප්යිකම වන් යමක් සින තුළ ස්ථ්‍යිරව පවතී නම්, ඒ මත ක්‍රියකලේ නම් එසේ නත්තහෙන් මුවින් ප්‍රකාශ කළේ නම්, වරදක් ලෙස පිළි ගනු ලබනුයේ එවිටයි. ඒ සඳහාමහු වගකිව යුතුය.

හදීසයේ භාරය:

1. සින තුළ නපුරු සිතුවිලි හඡ්ඡහස් හටගෙන, මිනිසසින තුළින් ඒ ගත කතකර මනස තුළ ඒවාගමන් ගත් විටෙක උත්තරීතර අල්ලන් එවන් සිතුවිලි හඡ්ඡහස්වලට සමඟ දෙනු ඇත.
2. දික්කස්ඩය වනහි, මිනිසස් ගත සිත්තාය මනස තුළ පම්ණි නමුත් ඔහු ඒ ගත කතානෙනකළ විටෙක, ලියසටහන් නෙකළ විටෙක එය දික්කස්ඩයක් ලෙස සලකනු නොලැබේ.
3. ස්වයං කතනය එය කෙතරම් බරපතල දෙයක් සම්බන්ධයෙන් වුව ද එය සිනේ පැඹුපැදියම් නොවන තක්කල් හෝත්තියනෙනකරන තක්කල් ඒ ගත කතා නෙකරන තක්කල් එය මිනිසකළ වරදක් ලෙස සලකනු නොලැබේ.
4. අපට පෙර විසු ජන සමූහයන්ට පිරි නොනාමු, සින තුළ යමක් හටගත් විටෙක වරදක් ලෙස සලකනු නොලැබන විශේෂ ආගිරවද්‍ය තුළින් මූහම්මද් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ සමූහයන් අපට පිරිනමස්ථි මහන් ගෙණවය.

(218) - عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «إِنَّ اللَّهَ لَا يَنْظُرُ إِلَيْ صُورِكُمْ وَأَمْوَالِكُمْ، وَلَكُنْ يَنْظُرُ إِلَيْ قُلُوبِكُمْ وَأَعْمَالِكُمْ». [صحیح] - [رواه مسلم]

(218) - අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෙයිරා (රූපයල්ලහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී: “සඛලින්ම අල්ලන් තුම්බන්ගේ ගරීර දෙස හෝ තුම්බන්ගේ ධන සම්පන් දෙස හෝනෙබලයි. නමුත් තුම්බන්ගේ හදවත් හා තුම්බන්ගේ ක්‍රියවින් දෙස බලයි.” [පූර්ව සංඝ සහිත භාෂ්යයකි] - [ඉමෙහි මුස්ලිම් එය වත්තකර ඇති]

විවරණය:

සඛලින්ම උත්තරීතර අල්ලන් තම ගත්තන්ගේ ගරීර දෙස හෝතුවුන්ගේ හඩරු දෙස හෝප්‍රාවාලස්සන ද අවලස්සන ද ඒවා විගැනු ද කුඩා අරෙක්ෂමන් ද රෙණී ද යන්න ගත් බලන්නේ නත්. එමෙන්ම ඔවුන්ගේ ධන සම්පන් දෙස ඒවාව්‍යියෙන් තිබේ ද අඩුවෙන් තිබේ ද යන්න ගත් අල්ලන් බලන්නේ නත්. මෙම සම්පන් තිබීම හෝනෙතිබීම මත අල්ලන් තම ගත්තන් වරදට හසු කරන්නේ හෝවිතිශ්ච කරන්නේ හෝනත්. නමුත් ඔහු ඔවුන්ගේ සින් හා එහි ඇති ගුද්ධ්‍ය, විශ්ව්‍යාසය, සත්‍යය, අවංකාඩය එසේ නත්තිනම් එතුළින් ප්‍රදරුණය කිරීම හෝ මුහුණිව්‍ය අපේක්ෂා කරන්නේ ද යන්න ගත් අධික්ෂණය කරයි. ඔවුන්ගේ ක්‍රියවින් විධිමත් වන අයුරු හාප්‍රාදුෂීන වන අයුරු ද අධික්ෂණය කර ඒ සඳහාකුසල් හාප්‍රතිඵල පිරිනමයි.

හදීසයේ නැරය:

1. හදවත නිසි ලෙස විධිමත් කර ගනීම සම්බන්ධයෙන් සලකිලිමත් වීම සහ සියලුම අවමන් සහගත ගුණාගවලින් එය පිරිසිදු කිරීම.

2. අවංකත්වය, වින්ත පත්‍රුද්ධත්වය තුළින් සින විධිමත් කර ගනීම; ක්‍රියවන් විධිමත් වනුයේ නබ් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන්ට අනුගමනය කිරීමෙනි. මේ දෙකම අවධනය යොමු කළ යුතු මෙන්ම උත්තරීතර අල්ලන් අඩියස අධික්ෂණයට ලක්වන ස්ථාන වේ.
3. තම ධනය, තම හඳු අලංකරය, තම ගැරිරය නිස්ච්චලන් හෝ මෙලෙනුවහි මතු පිටින් පෙනෙන කිසියම් හෙතුස්තුවක් නිස්ච්චලන් හෙතුනිසාරුවටි මූල්‍යන්වීය යුතුය.
4. අභාසන්තරය විධිමත් කිරීමෙන් තෙත්ව, මතුපිට පවතින දී මත යැංශමෙන් ප්‍රවේශම් විය යුතුය.

(4555)

(219) - عَنْ أَبِي هُرَيْرَةَ رضيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ اللَّهَ يَعْلَمُ
وَإِنَّ الْمُؤْمِنَ يَعْلَمُ، وَغَيْرُهُ اللَّهُ أَنَّ يَأْتِي الْمُؤْمِنُ مَا حَرَمَ عَلَيْهِ». [صحیح] - [متفق عليه]

(219) – අල්ලන්ගේ දූතයණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඩු භුරේරයි (රූපයල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තකරන ලදී. "සඛලීන්ම අල්ලන් කෙප්යට පත් වෙයි. එමෙන්ම දේශ්වත්වය විශ්ව්‍ය කරන්නාද කෙප්යට පත් වෙයි. අල්ලන් කෙප්යට පත්වීම යනු, දේශ්වත්වය විශ්ව්‍ය කරන තහන්තහමන්ට තහනම් කරන ලද දසීදු කිරීමය." [පූර්ව සඛක සහිත හඳුසියකි] - [බූහන භාමුස්ලම් හි වත්තවී ඇතා]

විවරණය:

දේශ්වත්වය විශ්ව්‍ය කරන්නා කෙප්ය, කෙක්ෂා හා පිළිකුල් කරයි. එලෙසම අල්ලන් ද කෙප්ය, කෙක්ෂා හා පිළිකුල් කරන්නේය. අල්ලන්ගේ කෙප්යට හේතුව, දේශ්වත්වය විශ්ව්‍ය කළ

අයට අල්ලන් තහනම් කළ කම්මිජ්‍යතාරය, අන්තර්, සෙරකම, මත්පත් පනය සහ වෙනත් දුරඩ ක්‍රියවින් ඔහු විසින් සිදු කිරීම බව නඩී (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් දන්වයි.

හදීසයේ නරය:

1. අල්ලන් තහනම් කළ දැඳල්ලෝසනය කළ විට, ඔහුගේ කේෂයට හෘහුගේ දඩුවමට ලක්වීමෙන් ප්‍රවේශම් වීම.

(3354)

(220) - عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «اجتنبوا السبع الموبقات»، قالوا: يا رسول الله وما هن؟ قال: «الشرك بالله، والسحر، وقتل النفس التي حرم الله إلا بالحق، وأكل الربا، وأكل مال التيم، والشوال يوم الرحف، وقذف المحسنات المؤمنات الغافلات». [صحيح] - [متفق عليه]

(220) – නඩී (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු පුරෙරයිරා (රූපයල්ලනු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. "විනෙකත් කරණු හතකින් ඔබ වළැකෙන්න." අහොත් අල්ලන්ගේ දුනයනුති! ඒවාමෙනවද?" යයි ඔවුහු විමසසිටියෙයේ. එතුමා "අල්ලන්ට ආදේශ තැබීම, මත්තු ගුරුකම්වල නිරන වීම, යුක්තියෙන් තෙරව අල්ලන් තහනම් කළ ආත්මයක් සකනය කිරීම, පෙෂීය අනුහාව කිරීම, අනුයින්ගේ වස්තුව අනුහාව කිරීම, යුදමය දිනයක යුද පිටියෙන් පලායම, නිර්මල දේව විශ්වාසී නිහනමනී කන්තඩින්ට අවලදි නැඟීම ය." [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහත් හෘහුස්ලිම් හි වත්තාවී ඇත]

විවරණය:

විනෙකත් ප්‍රකාශ හා වර්දි හතකින් දුරස් වන මෙන් අල්ලන්ගේ දුනයනුත්තම සමුහයට නියෙන් කර සිටියි. ඒවා

කුමක්දියේ එනුමණක්ගෙන් විමසනු ලැබූ විට එනුමණක් ඒවා මෙසේ ප්‍රභාෂීලි කර සිටියහ.

පලමුවන්න: අල්ලන්ට ආදේශ තබාම, එනම් කවර හෝ භඩ්‍යකින් වේචාඟුද්ධ වූ ඔහුට සමනායක් හෝ ආදේශයක් හෝ තබාමෙන් හා උත්තරීතර අල්ලන් නෙවන දළ කවර හෝ නමුදුමක් ඉටු කිරීමෙන් ආදේශ කිරීම. එනුමණක් ප්‍රලමුව සිරක් යන විෂයයෙන් ආරම්භ කර ඇත්තේ එය බරපතල ප්‍රයායක් වන බවිනි.

දෙවන්න මන්තු ගුරුකම්: - ගඹ, මන්තු, ඔග්‍රාම සහ දුම් ඇල්ලීම යනුදියෙන් සමන්විත පදයකි. - ගුරුකම් කරන ලද ගේරයෙහි ජීවිත හනි හාරෙනී තත්ත්වයන් බලපන්නේය. මෙසේ නතාහෙත් ස්වත්මිපුරුෂයා හා බ්‍රිතිය අතර වෙන් කරන්නට යෙහිවයි. මෙය ජ්‍යෙෂ්ඨ ක්‍රියාවකි. ඒවින් බෙන්හැංුයක් සිරක් හෝවන් දේවන්වයට යමක් ආදේශ කිරීමෙන් සහ ඔවුන් ආදරය කරන දෙයක් සමඟ නපුරු ආත්මයන් වෙනට ලං වීමෙන් හර ලැංකාර ගන්නේ නත්.

තුන්වන්න: පැරුකායවිසින් ක්‍රියක්මක කරන ලද නීත්‍යනුකූල සඛ්‍යකිරණයකින් හර දෙවියන් වහන්සේ විසින් සකනාය කිරීම තහනම් කර ඇති ආත්මය සකනාය කිරීම.

හතර වන්න: ආහර අනුහාවයෙන් හෝවනන් ප්‍රතිලිභ කුම හරහාපෙෂීය පරිහැඳුනය කිරීම.

පස්වන්න: ව්‍යුහවාද පත් නොවූ තත්ත්වයේ දී පියාලියගිය බෙඳුවයස්කර දරුවකුගේ මුදල් අයුතු ලෙස හඩා කිරීම.

හයවන්න: ආගම් විරෝධී මිථ්‍යාශ්වීකයින් සමඟ වන සටනෙන් පලුයම්.

හත්වන්න: නිර්මල, නිදහස් කන්තවින්ට අන්තරයේ යෙදෙන බවට වෛශ්නවිකිරීම මෙන්ම පිරිමින්ට වෛශ්නවිකිරීම.

හඳිසයේ භරය:

1. ඇත්තෙන්ම මහයෝගයන් මේ හතු තුළ පමණක් සීමාවී නත්. වියේෂයෙන්ම මෙම හතු සිදහන් කර ඇත්තේ එහි ඇති බරපතලකම භාෂයනකකම හේතුවෙනි.
2. සත්‍යාචාර මරණීය දඩුවම පිරිනැමීම මෙන්ම දහමින් පිට ගෙස් දෙනීකම් කිරීම හැඳුවහා වීමෙන් පසු කම ප්‍රචාරයේ යෙදීම හේතුවෙන් මරණ දඩුවම ක්‍රියක්මක කිරීම වන් සඛරණ හේතුවක් වූ විටෙක ආත්‍යතක් නසීමට අවසරය ඇත. එය ක්‍රියක්මක කරනුයේ ආගමික නීතිපති විසින්.

(3331)

(221) - عن أبي بكرة رضي الله عنه قال: قال النبي صلى الله عليه وسلم: «أَلَا أَنْبِئُكُمْ بِأَكْبَرِ الْكَبَائِرِ؟» ثلَاثًا، قَالُوا: بَلَى يَا رَسُولَ اللهِ، قَالَ: «إِلَّا إِشْرَاكٌ بِاللهِ، وَعُقُوقُ الْوَالِدِينِ» وَجَلَسَ وَكَانَ مُتَكَبِّلًا، فَقَالَ: «أَلَا وَقَوْلُ الرُّورِ»، قَالَ: فَمَا زَالَ يُكَرِّرُهَا حَتَّى قُلْنَا: لَيْتَهُ سَكَتَ. [صحيح عليه] - [متفق عليه]

(221) - නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණ්න් ප්‍රකණ කළ බව අඩු බක්රා (රැලියල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී. “මහාප්‍රාක්‍රියාව අතරින් මහාප්‍රාක්‍රියාව මෙනවදියුදී මා ඔබට දහුම් දිය යුතු නොත්තේ ද?” යුතී තුන්වරක් එතුමණණාවීමසා සිටියහ. ඔවුහු: ‘අල්ලහ්ගේ දූතයණනි, එසේය.’ යුතී පිළිතුරු දුන්හ. එතුමණණාවීම් ‘අල්ලහ්ට ආදේශ තැබීම, දෙම්ඩියන්ට හිංසා කිරීම’ යුතී පවසායනාපී සිටි එතුමාපසුව ව්‍යුත් විය. තවදුරටත් ‘දහාගනු, නොම්නාකතාහාබෙරු සක්ෂි ද එසේය යුතී ප්‍රච්ඡාහ. එතුමානිහඩ නොවන්නේදු ඇප්පා පවසන තරමට එතුමණණාය නව්‍ය නව්‍ය නව්‍ය ප්‍රකණ කරමින්ම සිටියහ. [පූර්ව සඩක සහිත භාද්‍යාසායක්] - [ඛුහන් භාමුස්ලීම් හි වත්තාවී ඇතා]

විවරණය:

නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණ්න් තම අනුගමිකයින් භට මහාප්‍රාක්‍රියාව ගත් දන්වමින් මෙම කරණු තුන මෙනෙහි කළහ.

1. අල්ලහ්ට ආදේශ තැබීම: කිසියම් හෝනමදුම් වර් ගයක් අල්ලහ් හර වෙනත් කෙනෙකුට යොමු කිරීම. අල්ලහ්ගේ දේවන්වය, ඔහුගේ පර්පාලනය, ඔහුගේ නම හා ගුණාග යනුම්යෙහි අල්ලහ් නොවන වෙනත් අය අල්ලහ් සමග සමන කිරීම.

2. දෙම්ඩියන්ට හිංසාකිරීම: එනම් වචනයෙන් හෝත්‍රියකවන් දෙම්ඩියන්ට කරන සියලුම ආකර්ශයේ හිංසාවන් හා ඔවුන් දෙපළට ඇප්පා උපස්ථිත කිරීම අන්හර දීමීම.

3. බෙරු සක්මි ද නොමැත්තනාත්තරිනි: පුද්ගලයෙකුගේ ධනය පහාර ගනීම ඔහුගේ ගෙවෘතය කෙළසීම හෝ එවත් යමක් කර ඔහුව පහත් කිරීමේ අපේක්ෂණවත් ගෙනනු ලබන ව්‍යුහ හා අසන්සය සම් ප්‍රකාශයක්ම ඇතුළත් වේ.

මුහුම්මද් (සල්ලේලෙහු අලෙයිහි වසල්ලම්) තුමණ්ණ් අසන්සය කථාවට එරෙහිව කිහිප වත්තික්ම අනතුරු අගව්‍යැතැති. එය එහි ඇති අයිල්විතකම හාසමජයට අන්වන නපුරු බලපෑම් පිළිබඳව අනතුරු අගවන්නක් ලෙසිනි. එය කෙතරම් දුරටද යන් එතුමණන් කෙරෙහි අනුකම්පා කරමින් සහ එතුමණන්ට ඇතිවන කරදර පිළිකුල් කරමින් සහඩවිරු එතුමණන් නිහාල වන්නේ නම් මහාව දී පවස්සිවින තරමටම විය.

හදීසයේ නරය:

1. ප්‍රහකම් අතරින් බරපතලම ප්‍රහය අල්ලන්ව ආදේශ තුවීමය. එය මහාසහයන්ගේ හදුවන හැඩිගැනුනම ප්‍රහය බවට අල්ලන් එය පත් කර ඇති බැඩිනි. උත්තරීතර අල්ලන්ගේ ප්‍රකාශයක් මෙය තවදුරටත් සහතික කරයි. "සඛ්‍යීන්ම තමන්ට ආදේශ කිරීම සම්බන්ධයෙන් අල්ලන් සමඟ නොකළ අතර එහි වෙනත් දැඩු ඔහු අහිමත කරන්නන්හට සමඟ දෙනු ඇති."
2. දෙම්විපියන්ට ඉටු කළ යුතු වගකීමිනි වදුගන්කම: ඔවුන් දෙදෙන වගකීම් ඉටු කිරීම තමන් ඉටු කරන වගකීම් සමඟ උත්තරීතර අල්ලන්ගේ සම්බන්ධ කර ඇති.
3. ප්‍රහකම් මහාසාකුච්චයන්හි ලෙස බෙදී ඇති. මහාසහකම් යනු, දින්ස් නීතියට හාග්‍රෑයට ලක්වන ආකර්ෂණයේ, ලෙකික වගයෙන් දඩුවම් ලැබීමට සුදුසුකම් ලබන හ්‍යප්‍රයින්හට පිවිසීමේ අනතුරු අගව්‍යැති පරිදි මතුලෙඩ් අනතුරු අගවා

අභි මතුලෙක් දඩුවම් ලබාමට සූදුසූකම් ලබන සම් පහයක්ම වේ. මහාපහයන් බරපතලය. තහනම් කිරීමේදී අනුම් පහකම් ඇතුම් දළ වඩාරුණුය. මේ මහාපහකම් හර සෙසු දසුල් පහයන් ලෙස සිඳුකේ.

(2941)

(222) - عن عبد الله بن عمرو بن العاص رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال: «الْكَبَائِرُ: الْإِشْرَاكُ بِاللَّهِ، وَعُقُوقُ الْوَالِدَيْنِ، وَقَتْلُ النَّفْسِ، وَأَتْيَمِينُ الْغَمْوُسُ». [صحيح] - [رواوه البخاري]

(222) – නඩි (සල්ලල්ලෙනු අලධිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඛ්‍යල්ලන් ඉඩිනු අමිර් ඉඩිනු අල්-ආස් (රැලියල්ලෙනු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී. "මහා පහකර්මයන්: අල්ලන්ට ආදේශ තබාම්, දෙම්ඩියන්ට හිංසාකිරීම්, ආත්මයක් සකනය කිරීම, බෙරු දිවුරුම් දීම." [පූරුෂ සංකා සහිත භාෂ්‍යකි] - [ඉමත් බුහුන් එය වත්තකර ඇත]

විවරණය:

මහාපහයන් ගත් නඩි (සල්ලල්ලෙනු අලධිහි වසල්ලම්) මෙහි දී පහදිලි කරයි. එනම්, එය සිදු කරන්නා මෙලෙනෙක් මෙන්ම මතුලෙනෙක් දඩි සේ අවවශ්‍යට ලක්වන පහකම්ය.

එවකීන් පළමුවන්න අල්ලන්ට ආදේශ තබාමයි: එනම්, කිසියම් හෝනමදුම් ක්‍රමයක් අල්ලන් හර වෙනත් කෙනෙකුට යෙමු කිරීම. අල්ලන්ගේ දේවත්වය, ඔහුගේ පරිපළනය, ඔහුගේ නම හාගුණාග යන්ත්‍රීයෙහි අල්ලන් නෙතින වෙනත් අය අල්ලන් සිමග සමන කිරීම.

දෙවන්න "දෙම්විපියන්ට හිංසාකිරීම" එනම් වචනයකින් හෝත්තියබිකින් හෝදෙම්විපියන්ට හිංසාපිළිඟාජ්‍යා ඇති කරන සම්

කරුණක්ම හාම්වුන් දෙදෙන ඇප උපස්ථිත කිරීම අන්හර දැමීමය.

ඡේවයින් තුන්වත්ත්න, අපරාධක් ලෙස හා සතුරුකම්ත් මිනිසේකු සත්‍යය කිරීම වති කිසිදු යුත්තියකින් තෙරව "ආත්මයක් සත්‍යය කිරීම"

සිව්වත්ත්න: "බෙරු දිවුරුම් දීම" එනම්, බෙරු කියන බව දත්ත දහම බෙරුවට දිවුරසිටීම. එලෙස නම්කිරීමට හේතුව එය අදාළ පූද්ගලයේ ප්‍රයෝගේ හෙස්ප්‍රයින්නේ ගිල්වන බේතිනි.

හදිසයේ භරය:

1. බෙරුවට දිවුරසිටීම ඉතකරපතල හයනක වරදක් වන බේතින් ජේස්දහාලුවේමේ ප්‍රතිකර්මයක් නත්. සඛ්‍යාතින්ම එහි ඇත්තේ නව්‍යාන්තකාන් පශ්චත්තාප වී සමඟ අයදීම පමණි.
2. මෙම හදිසයේ මෙම බරපතල ප්‍රයාම කෙටියෙන් සඳහන් කර ඇත්තේ ඡේවත්‍යයි ප්‍රයාම අතිමහන් වන බේතිනි. නමුත් ඡේවත පමණක් සිමචන්නේ නත්.
3. ප්‍රයාම මහ්‍යාකුච්‍යනදී ලෙස බෙදී ඇත. මහ්‍යාප්‍රයාම යනු, දැන්ත් නීතියට හා ගෘහ්‍යව ලක්වන ආකර්ෂණීය ලෙසින් වශයෙන් දඩුවම් ලබාමට සූදුසූකම් ලබන හෘත්‍යාගින්නට පිවිසීමේ අනතුරු අගව්‍යාත්‍යා පරිදි, මතුලෙඩ් අනතුරු අගවා ඇති, මතුලෙඩ් දඩුවම් ලබාමට සූදුසූකම් ලබන සම ප්‍රයාමක්ම වේ. මහ්‍යාප්‍රයාන් බරපතලය. තහනම් කිරීමේ දී ඇත්ත් ප්‍රයාම ඇත්ත් දැඩ් වඩාරුණුය. මෙම මහ්‍යාප්‍රයාම හර සේසු දසුලු ප්‍රයාම ලෙස සිල්කේ.

(223) - عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رضيَ اللَّهُ عنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَوَّلُ مَا يُفْضِي بَيْنَ النَّاسِ يَوْمُ الْقِيَامَةِ فِي الدَّمَاءِ». [صحيح] - [متفق عليه]

(223) - අල්ලේන්ගේ දුනයණන් (සල්ලලේනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩුලේන් ඉඩිනු මස්ගැද් (රූපියල්ලනු අන්හු) තුම්විසින් වත්තකරන ලදී. “මලටුන් කෙරෙන් නගිටුවනු ලබන දිනයේ තීන්දු දෙනු ලබන පළමු කරුණ වනුයේ ලේ වගිරීම සම්බන්ධයෙනි .” [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහත් හාමුස්ලම් හි වත්තවී ඇතුළු]

විවරණය:

මලටුන් කෙරෙන් නගිටුවනු ලබන දිනයේ එකිනෙකාසිදු කරගන් අපරැං සම්බන්ධයෙන් ජනයා අතරන තීන්දු ලබාදෙන පළමු කරුණ වනුයේ, සකනය කිරීම, තුවනු කිරීම වන් ලේ වගිරීම් ගනු බව නඩි (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණක් මෙනෙහි කළහ.

හදීසයේ භරය:

1. ලේ වගිරීම බරපතල කරුණකි. එසේ නම් එහි ආරම්භය වඩන් සඳුකිලිමන් විය යුත්තකි.
2. සිදුවන දුෂ්චාලම්වල විගැන්ත්වය අනුව ප්‍රයා ද බරපතල වනු ඇත. නිදේශ් ජීවිතයක් විනාශ කිරීම දුෂ්චාලම් අතරන් බරපතලම ප්‍රයාකි. උත්තරීතර අල්ලන්ව ප්‍රතික්ෂේප කිරීම හැකිහුට ආදේශ තබීම හරු රෝට වඩාවෙනන් විගැන් ප්‍රයාක් නතු.

(2962)

(224) - عن عبد الله بن عمرو رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال: «مَنْ قَتَّلَ مُعَاهِدًا لَمْ يَرْحُ رَاحِثَةَ الْجَنَّةِ، وَإِنَّ رِيحَهَا تُوْجَدُ مِنْ مَسِيرَةِ أَرْبَعِينَ عَامًا». [صحیح] - [رواہ البخاری]

(224) - නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩුල්ලෙහි ඉඩිනු අම්ර (රූපල්ලෙහු අන්තු) තුමා විසින් මෙසේ වන් තකරන ලදී. “කටරේකු ගිවිසගන් අයකු මරදුමුවේ ද ඔහු ස්වර්ගයේ ගන්ධය ආග්‍රාණය නෙකරන්නේමය. සඛල්ලින්ම එහි ගන්ධය වසර හතැලිහක දුරකින් සෙයාගනු ඇතු.” [පුරුෂ සංඝ සහිත හදීසියකි] - [මුම්‍ඩි බුහත් එය වන්තකර ඇතු]

විවරණය:

දේවන්වය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් ඉවත්ව ගිවිසුමක් හා ආරක්ෂක ඇතිව ඉස්ලමයේ නිවහනට පිවිසුණු අයකු කටරේකු විසින් මරදුමනු ලබුවේ ද ඔහු කිසිවේක ස්වර්ගයේ ගන්ධය ආග්‍රාණය නෙකරන බවත් එම ගන්ධය වසර හතැලිහක් ගමන් කරන දුරකින් පිහිටන බවත් නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් දැඩිසේ අවවශ්‍ය කරමින් පහදිලි කර සිටියි.

හදීසයේ නරය:

1. ගිවිසගන් අයකු, ඉස්ලමීය රජය තුළ වෙසෙන මුස්ලිම් නෙවින අයකු, දේවන්වය ප්‍රතික්ෂේප කරන්නන්ගෙන් ආරක්ෂක පතමින් පම්‍ණි අයකු යන අය ස්කානය කිරීමේ තහනම. සඛල්ලින්ම එය මහයෝගියකි.
2. ගිවිසගන් අය යනු: තම ප්‍රදේශයේ පදිංචි වීමටත් මුස්ලිම්වරුන්ට එරෙහිව සටන් නෙකරන බවත් ඔවුන් ද ඔහුට එරෙහිව සටන් නෙකරන බවත් දේවන්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් ගිවිසුමක් ලබයන්

තහන්තය. දීම්මි යනු: මූස්ලිම්වරුන්ගේ නිවහන තුළ ව්‍යාය කර බදු ගෙවන තහන්තය. මූස්තා:මින් යනු නියමිත ක්‍රියකට ආරක්ෂණික හායිවිසුමක් ඇතිව මූස්ලිම්වරුන්ගේ නිවහනට පිචිසුනු තහන්තය.

3. මූස්ලිම් නෙවින අය සමග ඇති කර ගත් ගිවිසුම් කඩ කිරීම ගත් අවවශ්‍ය.

(64637)

(225) - عن جُبَيرَ بْنِ مُظْعِمٍ رضيَ اللَّهُ عَنْهُ أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «لَا يَدْخُلُ الْجَنَّةَ قَاطِعُ رَحْمٍ». [صحیح] - [متفق عليه]

(225) – නබා (සල්ලෝලු අලයිහි වසල්ලම්) තුමණන් කරමින් සිටි ප්‍රක්‍රියකට තමන් සවන් දුන් බව ප්‍රවසමින් ජ්‍රබෙයිර් ඉඩිනු මුත්තුම් (රැලියල්ලු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: “යැනී සම්බන්ධකම් බිඳ දමන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නත්තා.” [පූර්ව සඩක සහිත හැඳිස්‍යකි] - [බූහත් හාමූස්ලිම් හි වත්තාවේ ඇතා]

විවරණය:

කවරෙකු තම යැනීන් සතු අයිතිව්‍යිකම් ඔවුන්ගෙන් උල්ලංසණය කරන්නේද, ඩොෂුවුනට දූෂ්ධිකම් කර හිංසා ඇති කරන්නේ ද ස්වර්ගයට පිවිසීමට ඔවුන් සුදුසුකම් නෙරාබනු ඇතා.

හඳිසයේ භරය:

1. යැනී සම්බන්ධකම් බිඳ දීම් මහන් පහයකි.
2. යැනී සම්බන්ධතාවය සම්පූද්‍යට අනුව වන අතර එය ස්ථාන, වේළඳීන් සහ පුද්ගලයින් අනුව වෙනස් වේ.

3. යෙති සම්බන්ධකම් ප්‍රච්ඡන්වීම, නිතර හමුවීම, දන් දීම,
මුවන් සමග යහපත් අයුරින් කටයුතු කිරීම, රෙශීන්
බහදකීම, යහපත අණ කිරීම, අයහපතින් මුවන් ව්‍යුක්වීම
හැඳුවන් වෙනත් කරුණුවලින් සිදු වනු ඇත.
4. වඩක් සම්පත්තින් අතර යෙති සම්බන්ධකම් බිඳ ව්‍යුත්වන
සම් විටෙකම, එය පහයෙන් වඩක් දරුණු තත්ත්වයට පත්
වනු ඇත.

(5367)

(226) – عن أنس بن مالك رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: (مَنْ أَحَبَّ
أَنْ يُبْسَطَ لَهُ فِي رِزْقِهِ، وَيُنْسَأَ لَهُ فِي أَثْرِهِ، فَلْيَعْصِلْ رَحْمَهُ). [صحيف] - [متفق عليه]

(226) – අල්ලේන්ගේ දූතයක්න් (සල්ලල්ලේනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අනස් ඉඩිනු මේක් (රැලියල්ලේනු අන්හු) තුමා
විසින් මෙසේ වත්තා කරන ලදී: “කටරෙකු ඔහුගේ පෙෂීණ
සම්පත්හි ඔහුට විස්තීරණය කරනු ලැබීමත්, ඔහුගේ ආයු
කැඳුයේ ඔහුට (අමතර කැඳුයක්) එකතු කරනු ලැබීමත් පිය
කරන්නේද, ඔහු ඔහුගේ යෙති සම්බන්ධකම් ප්‍රච්ඡන්වනින්වා”
[පූර්ව සඛක සහිත භාජිසයකි] - [බූහර් හාමුස්ලීම හි වත්තාවි ඇත]

විවරණය:

යෙතින් බහදකීම, ගෝරකව හාමුලසමය වශයෙන් මුවනට
උපකර කිරීම හා එවන් වෙනත් කටයුතු තුළින් යෙති
සම්බන්ධකම් රැක ගනීම සම්බන්ධයෙන්, නඩි (සල්ලල්ලේනු
අලයිහි වසල්ලම්) තුමණක් උනන්දු කර ඇත. සඛල්‍යින්ම එය
පෙෂීණ සම්පත් හි විස්තීරණහඩිය හාදිගු ආයුෂ ලබන්නට
හේතුවන්නේය.

හඳිසයේ භරය:

1. ඇත්තීන් යනු මව හාපිය පත්‍රගවයෙන් වූ නඩුණුයේ වන්නි. ඔවුන් වචන් සම්පවන සම්පූර්ණ සම්බන්ධකම් සම්බන්ධකම් රැකීම වචන් උච්චිත වන්නේය.
2. ප්‍රතිඵල අදාළ ක්‍රියාවර්ගයෙන්ම පිහිටනු ඇත. ඒ අනුව කවරෝකු යහපත සිලසම්න් හාජපකර කරමින් තම ඇත්තී සම්බන්ධකම් රැක ගන්නේ ද අල්ලන් ද ඔහුගේ ආයුෂ හා ඔහුගේ පෙෂ්ණ සම්පත් ඔහුට ලැඟකර දෙනු ඇත.
3. ඇත්තී සම්බන්ධකම් රැකීම, පෙෂ්ණ සම්පත්හි අභිව්ද්ධියට හැසුම්ඩියට හේතුවක් වන අතරම ආයුෂ දිගු වීමට ද හේතුවක් වන්නේය. ආයු කුණුය හාපෙෂ්ණ සම්පත් සීමිත වූව ද එම ආයු කුණුයේ හාපෙෂ්ණ සම්පත්වල අභිව්ධිය පිහිටනු ඇත. ඔහුගේ ආයු කුණුය තුළ අනෙකුත් අය සිදු කළ දළ වචන් හාපෙෂ්ණවන් දැක්වූ සිදු කරනු ඇත. පෙෂ්ණ සම්පත් හාඡායු කුණුයේ වඩි වීම යනු එය යථ්‍යාපිතයෙන්ම වඩි වීමක් වන බව ප්‍රච්ඡේ. මත්තින් දන්නා අල්ලන් පමණය.

(5372)

(227) - عن عبد الله بن عمرو رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال: «لَيْسَ الْوَاصِلُ بِالْمُكَافِيِّ، وَلَكِنَّ الْوَاصِلُ الَّذِي إِذَا قُطِعَتْ رِحْمُهُ وَصَلَّهَا». [صحیح] - [رواه البخاری]

(227) - නඩි (සල්ලේලෙනු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඛ්දලේන් ඉඩිනු අම්ර (රූපලේලෙනු අන්තු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. "සඩුදෙනි සම්බන්ධකම් පවත්වන්නා ප්‍රතිලිජි බලුණප්‍රතරක්තු නොත්තියි. නමුත් සඩුදෙනි සම්බන්ධකම් පවත්වන්නා ඔහුගේ දෙනීන් සම්බන්ධතා ඔවුන් විසින් බිඳ දුම්ව ද ඔහු එය පවත්වා ගනියි." [පූර්ව සංක්‍රාන්තික සහිත භාෂ්‍යයකි] - [ඉමත් බුහත් එය වත්තාකර ඇතා]

විවරණය:

නඩි (සල්ලේලෙනු අලයිහි වසල්ලම්) තුමණන් මෙසේ පවසයි: සඩුදින්ම දෙනි සම්බන්ධකම් සුරකිමේ දී හා සම්පූර්ණ දෙනීන් සමග දැඩුම් අයුරින් කටයුතු කිරීමේ දී පූර්ණවත් මිනිසා යහපත බලුණප්‍රතරක්තු වෙත් යහපත කරන කෙනෙකු නොවා බව දන්වා සිටියේය. නමුත් පූර්ණවත් ලෙස සඩුදෙනි සම්බන්ධකම් පවත්වන්නා ඔහුගේ දෙනීන්වය අනෙකාවිසින් බිඳ දුම්ව ද, ඔවුන් ඔහුට නපුරක් කළ ද එම සම්බන්ධතා අඛණ්ඩව සුරකියි. ඔවුන් වෙත උපකරණීලිව කටයුතු කරයි.

හදීසයේ නරය:

1. ආගමික වගයෙන් දෙනි සම්බන්ධකම් ප්‍රතින්වීම යනු: ඔබව ඉවත් කළ තහන්තන් සමග සම්බන්ධකම් ප්‍රතින්වීම, ඔබට අපරැශයක් කළ තහන්තන්ට ඔබ සමඟ දීම, ඔබේ අයිතිය තහනම් කළ තහන්තන්ට පිරිනම්මීම ය. යම් ප්‍රතිලිජියක් හෝ ප්‍රතිලිප්‍රකරණයක් බලුණප්‍රතරක්තුවෙන් දෙනි සම්බන්ධකම් පවතින්නේ තහ.

2. මුදලින් උපකර කිරීම, ප්‍රත්ථිතකිරීම, යහපත විධය කිරීම, අයහපතින් වළක්වීම යනැඩියෙන් ඔබට හකි දැ ඔවුනට ලැබන්නට සලස්වීමෙන් හැකුවුනට අත්වුණු ජීවිතක් ඉවත් කළ හකි නම් එය ඔවුන්ගෙන් ඉවත් කිරීමෙන් දැනී සම්බන්ධකම් සුරකිය යුතුය.

(3854)

(228) - عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «أَتَدْرُونَ مَا الغِيبةُ؟»، قَالُوا: اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ، قَالَ: «ذُكْرُكُ أَخَاكَ بِمَا يَكُرُّ»، قَيْلَ: أَفَرَأَيْتَ إِنْ كَانَ فِي أَخِي مَا أَفْوَلُ؟ قَالَ: «إِنْ كَانَ فِيهِ مَا تَقُولُ فَقَدِ اغْتَبْتَهُ، وَإِنْ لَمْ يَكُنْ فِيهِ فَقَدْ بَهَتْهُ». [صحيح] - [رواه مسلم]

(228) – අල්ලන්ගේ දූතයන්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භාරෙයිරා (රුපියල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තකරන ලදී. එනුමතණ් ගේ ලම යනු කුමක්දසි ඔබ දන්නෙහු ද? යයි විමසාසිටියහ. ‘මහාවින් දන්නා අල්ලන් හා ඔහුගේ දූතයා බව ඔවුහු පවසාසිටියෙයේ. එනුමතණ් ‘මෙබේ සහේදීරයා ගත් ඔහු පිළිකුල් කරන යමක් ඔබ මෙනෙහි කිරීමයි.’ යනුවෙන් පඩිසුහ. ‘මාපවසන දැමැඟ් සහේදීරයාතුළ වී නම් මෙබේ අදහස කුමක්දැ’යි එනුමතණ්ගේ විමසන ලදී. එනුමතණ් ඔබ පවසන දැඟහු තුළ තිබෙන්නේ නම්, සඛ්‍යින්ම ඔබ ඔහු ගත් කෙළම් කියා ඇත්තෙහිය. එය නෙවී නම් සඛ්‍යින්ම ඔබ ඔහු ගත් අවලදියක් නගා ඇත්තෙහිය.” [පූර්ව සංකීර්ණ හැඳිසියකි] - [ඉමත් මූස්ලිම් එය වත්තකර ඇතා]

විවරණය:

නහනම් කරන ලද කේළමෙහි යථ්‍යාය ගත් නබා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමතණ් පහැදිලි කර සිටියි. මූස්ලිම්වරයා නත් තත් ඔහු පිළිකුල් කරන ඔහුගේ සද්ධිර

ගුණාග ඩොශ්ටරයේ ගුණාග අතරින් යමක් මෙනෙහි කිරීමය. උදින්රණ වශයෙන්: පෙත්වයා වංචකරයා බෙරුකරයාහා එවත් නින්ද්ස්හාගත ගුණාග ගත් කතකරන්නක් මෙනි. එම ගුණාග ඔහු තුළ දක්නට ලබුණ ද එලෙසමය.

එම ගුණාග ඔහු තුළ දක්නට නෙරුවුණේ නම්, එය කේළමට වචාදරුණුය. එය ප්‍රබන්ධයකි. එනම්: මිනිසාතුළ නත් දෙයක් ගෙනාප්‍රචිමකි.

හදීසයේ භරය:

1. ගඟලට ප්‍රයෝගයක ආකරයෙන් ඉදිරිපත් කරමින් නඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන්ගේ ඉගන්වීමේ අලංකර කුමය.
2. නඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රයෝග කර සිටිය දී "මන්වින් දන්නාස්ල්ලන් හැඳුනුගේ දූතයන් වේ" යයි ප්‍රතිචර්යා දක්වමින් එනුමණන් සමඟ එනුමණන්ගේ මිතුරුසහභාවිත ක්‍රියාකාල අලංකර විනය.
3. ව්‍යුහ ලබන්නාත්තෙක් වී නම් "අල්ලෙහු අංලම්" (මන්වින් දන්නාස්ල්ලන් ය) යයි ප්‍රකාශ කිරීම.
4. ජනත්ව අතර අයිතිව්‍යිකම් හසුහෙද්‍රන්වය ආරක්ෂා කරමින් සම්ජයට ලබාදෙන ආගමික ආරක්ෂණීය.
5. අනම් අවස්ථාවලදී, යහපත වෙනුවෙන් හර කේළම කීම තහනමිය. ඒ අතරින්: අයුක්තිය පිටු දකීම ද එකකි. එය ප්‍රශ්නයක් මත වර්ඩි කළ තත්ත්වයන් තම අයිතිය ලබා ගත හකි තත්ත්වෙකු ඉදිරෝගේ සඳහන් කරන අවස්ථාව්: මේ ප්‍රදේශලයාමට මේ අපරාධය කළේය. මට මෙසේ සිදු කළේය යනුවෙන් පවත්ස්‍යින පරිදිය. එමෙන්ම විවෘත, හවුල් ව්‍යුහ වත් කටයුතුවලදී සකච්ඡා කිරීම ද ඉන් එකකි.

(229) - عن ابن عمر رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم: «كُلْ مُسْكِرٍ حَمْرٌ، وَكُلْ مُسْكِرٍ حَرَامٌ، وَمَنْ شَرِبَ الْخَمْرَ فِي الدُّنْيَا فَمَا تُحْكَمُ لَهُ مُؤْمِنًا لَمْ يَتُبْ، لَمْ يَشْرَبْهَا فِي الْآخِرَةِ». [صحيح] - [رواه مسلم وأخرج البخاري الجملة الأخيرة منه]

(229) - අල්ලන්ගේ දුනයණන් (සිල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ඉඩනු උමර් (රජයල්ලහු අන්හුම) විසින් වත්තා කරන ලදී. මන් බව ඇති කරන සියලු දැමන් ද්‍රව්‍ය වේ. මන් බව ඇති කරන සියලු දක්නනම් වේ. කවරෙකු මෙලෙන්වහි මන් පත් පනය කෙත ඔහු එයට ඇබ්ලිභි වී, පහක්ෂමන්වහි නිරන නොඩූ තත්ත්වයේ මිය ගියේ ද ඔහු මතුලෙන්වහි එය පනය නො කරන්නේමය." [පූර්ව සඩක සහිත භාෂ්‍යයකි] - []

විවරණය:

මනස විකති කරන, බුද්ධිය පහ කරන සම් දෙයක්ම, එය පනයක් හෝ ආහරයක් හෝවේවා ආග්‍රාහීත කරන යමක් හෝ වේවා, ඒ හර වෙනත් කිසියම් දෙයක් හෝවේවා ඒවාසියල්ල මන් බව ඇති කරන මන් ද්‍රව්‍ය වේ. සඳහා මනස විකති කරන බුද්ධිය පහ කරන සම් දෙයක්ම එය අධික වුව ද අල්ප වුව ද සර්වබලයින් අල්ලන් ඒවානානම් කර ඇති අතර ඉන් වළුක්වීය. මෙම මන් වර්ග අතරින් කවර වර්ගයක් කවරෙකු හෝ පනය කර එහි ඔහු ඇබ්ලිභි වී පසුව මිය යන තෙක්ම ඒ ගන පශ්චත්තහි වී සමඟ අයද නෙහිලියේ නම් ඔහුට ස්වර්ගයේ එය පනය කිරීම තහනම් කරමින් අල්ලන්ගේ දඩුවමට ඔහු සුදුස්සේකු වනු ඇත.

හඳිසයේ භරය:

1. මන්දුව්‍ය තහනම් කිරීමේ මූලික හේතුව මන්බව ඇති කිරීමය. මන්බව ඇති කරන කවර වර්ගයක් වුව ද එය තහනම් වේ.
2. උත්තරීතර අල්ලන් මන්දුව්‍ය තහනම් කළේ එහි ඇති හිංසනයන් හකරනපල අර්ථා පිරි පටනින බැඩිනි.
3. ස්වර්ගයේ ඇති මන් පනය පර්පූර්ණ සුවය සහිත ඉම්හිර පනයකි.
4. මෙලෙන්වහි මන් පත්‍ර පනය කිරීමෙන් කවරෙකු තමන්ව වළුක්වෙනහාන්තේ ද ස්වර්ග උයනේ එය පනය කිරීම අල්ලන් ඔහුට තහනම් කරනු ඇත. පත්‍රීල පිරිනමනු ලබනුයේ අදාළක්‍රියාවර්ගයෙනි.
5. මරණයට පෙර කළ ප්‍රසකම් සඳහාප්‍රසක්ෂමව ඇයදීම සඳහා යුහුසුල වීමට උනන්ද කරවීම.

(58259)

(230) - عن أبي هريرة رضي الله عنه قال: لَعَنَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ الرَّاشِيِّ وَالْمُرْتَشِيِّ فِي الْحُكْمِ. [صحيح] - [رواه الترمذى وأحمد]

(230) - අඩු භූරේදිරු(රූපියල්ලෙහු අන්හු) තුමේසින් වත්තකරන ලදී: “අල්ලස් දෙන්නත හා නීති කටයුතුවල අල්ලස් ගන්නත අල්ලන්ගේ දිනයන්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ගෙය කළහ.” [පූර්ව සඩක සහිත හදීසයකි] - []

විවරණය:

අල්ලස් දෙන්නත, අල්ලස් ගන්නත හා එය ලබා ගන්නත එරෙහිව ඔවුන් අල්ලන්ගේ දයකවන් නෙරපාහ්‍රීමලත් ඉවත් කිරීමලත් නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක්ප්‍රත්ථිනා කළහ.

තමත අවශ්‍ය දේ, අසඩත් ලෙස ලබා ගනීම පිණිසි විනිශුරුවරුන් දෙන තීන්දුවේදී අපක්ෂපතීව කටයුතු කිරීම සඳහා ඔවුනට අල්ලස් වගයෙන් ගෙවනු ලබන දැන මේ අතරට ඇතුළන් වේ.

හදීසයේ නරය:

1. අල්ලස්දීම, අල්ලස්ගනීම, එහි මඳිහන් වීම සහ ඒ සඳහා උදවී කිරීම තහනම් කර ඇත. හේතුව අයුක්නි සහගත දී සඳහා යැකිනෙකාඳවී කර ගනීම එහි ඇතුළන් වන බේති.
2. අල්ලස මහප්‍රයන්ගෙන් එකකි. හේතුව අල්ලන්ගේ දිනයන්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) එය ගන්නත හා දෙන්නත ගෙය කර ඇති බේති.
3. තීන්දු දීම හටතිග්‍රෑවය කිරීම වන් කටයුතුවල දී අල්ලස බරපතල වරදක් හඳුරුණු පහයක් වේ. හේතුව අසඩත් නරය

ହୃଦୀଲେଖନୀ ପହଳ ନୋକାଳ ଦୃଷ୍ଟିକୁ ତୀର୍ମାଣ ଦେଇ ଏହି ଅନୁଲପ୍ତିର
ଅଛି ବେଳିନି.

(64689)

(231) - عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «لا تَخَاسِدُوا، ولا تَنَاجِشُوا ولا تَبَاغِضُوا، ولا تَدَابِرُوا، ولا يَبْيَعْ بَعْضُكُمْ عَلَى بَيْعِ بَعْضٍ، وَكُونُوا عِبَادَ اللَّهِ إِخْوَانًا، الْمُسْلِمُ أَخُو الْمُسْلِمِ لَا يَظْلِمُهُ وَلَا يَخْذُلُهُ وَلَا يَكْذِبُهُ وَلَا يَحْقِرُهُ»، التقوى هنا - ويشير إلى صدره ثلاث مرات - يَحْسِبُ امْرِئٌ مِنَ الشَّرِّ أَنْ يَحْقِرَ أَخَاهُ الْمُسْلِمَ، كُلُّ الْمُسْلِمِ عَلَى الْمُسْلِمِ حَرَامٌ: دَمُهُ وَمَالُهُ وَعِرْضُهُ». [صحيح] - [رواه مسلم]

(231) - අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ජ්‍රේකකු කළ බව අඩු භුරෝදා(රූපියල්ලහු අන්හු) තුමාවිසින් වත්තකරන ලදී. “තුම්පාවිසිකිනෙකත උර්ජ්යනෙකරන්න. තුම්පා එකිනෙකත විරුද්ධව මිල වැඩි නෙකරන්න. තුම්පා එකිනෙකත වෙර නෙකරන්න. තුම්පා එකිනෙකාපසුපස හාඹි නෙයන්න. කෙනෙකුගේ වෙළඳමට එරෙහිව තුම්පා අතුරන් කිසිවකු වෙළඳම් නෙකළ යුතුයි. තුම්පාසහේද්රයන් ලෙසින් අල්ලන්ගේ ගත්තන් වන්න. මූස්ලිම්වරයාමූස්ලිම්වරයක් සහේද්රයෙකි. ඔහු ඔහුට අසඩුණකම් කරන්නේ නත්. ඔහුට පහන් කරන්නේ නත්. ඔහුට බෙරු කියන්නේ නත්. ඔහුට අපහසු කරන්නේ නත්. තක්වශ්‍යවත් ගේරද්ධා මෙහි ඇතු. එතුම්කුන් වරක් එතුම්ක් පූඩ් දෙසට සලකුණු කළේය. පූද්ගලයකු නපුරු වීමට තම සහේද්ර මූස්ලිම්වරයා අවතක්සේරු කිරීම ජ්‍රේකක්වත් වන්නේය. මූස්ලිම්වරයක් රුධිරය, දේපල සහ ගෙෂවය යන්දී සියල්ල තවත් මූස්ලිම්වරයකුට තහනාමිය. [පූර්ව සඩක සහිත භද්‍යයකි] - [ඉමත් මූස්ලිම් එය ව්‍යුත්කර ඇතු]

විවරණය:

මෙම හදීසයේ මූස්ලිම්වරන් ඇසුරු කිරීමේදී අප මත අනිවත්යය වන ඇතැම් කරුණු වෙන නාබි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමා අපට මග පෙන්වා ඇතු. එය අප එකිනෙකා

ଆଧିରେଯେନ୍ ହାତେଜେନେହାଜିନ୍ ଚାଲୁଛିର ଗନ୍ଧିପାଦିତ୍ତମି ଲେନ ଅପାଠ ମଗ ପେନ୍‌ବିନ, ନଶ୍ରରକମି କିରିମେନ୍ ଅପ ଦ୍ଵାରଚ୍ କରନ, ଅପଗେ ହାତୁଳିନ୍‌ବିଲିନ୍ କୁରେମୀଯ ଦୁଇନ୍ କରନ, ଲକ୍ଷିନେକା କାତ୍ରୁତ୍ତ କିରିମେଦ୍ଦି ରୁରୁଶ୍ୟବି, ଅସବିରଣ୍ୟ ହାତଂବାବି ହାତିଲିନ୍ ହିଂସକାହି ଲକ୍ଷିନେକାଲେନ୍‌କରିବନ କାତ୍ରୁତ୍ତ ଲିନ୍ ନେଇଲ ଗୁରେଶ୍ୟଦ ଲେଜ କାତ୍ରୁତ୍ତ କିରିମାତ ଚାଲସନ ଆଗମିକ ଦ୍ଵାରା କାତ୍ରୁତ୍ତ ଲକ୍ଷିନେକାହିନ କୁରେଯକୁମକ କିରିମେନି. ଚାଲିନ୍‌ମ ମୁଚ୍ଚଲିମିଲରଯକୁମ ଚାହେଞ୍ଚିରଯତ ହିଂସପାତ୍ରଣ୍ୟିମ ତହନାମି ଲେ. ଲୀଯ ଦନ୍‌ଯେନ୍ ହୋକୁରିଯନ୍‌ତିଲିନ୍ ହୋଫ୍ ଅନିନ୍ ହୋଫ୍‌ଦିଲେନ୍ ହୋଫ୍‌ବୁଲ ଦ ଚମନ୍‌ଯ. ଚାଲ ମୁଚ୍ଚଲିମିଲରଯକୁମ ଅନେକ ମୁଚ୍ଚଲିମିଲରଯତ ତମ୍ଭାଗେ ତୈଲିନ୍‌ଯ ତମ୍ଭାଗେ ଦନ୍‌ଯ ତମ୍ଭାଗେ ମନ୍‌ଯଯ କେଲୁଜୀମ ତହନାମି ଲନ୍‌ନେଯ. ଚାଲିନ୍ ଗେରିଲା ହା ଗୁରେଶ୍ୟନ୍‌ତି ପାତନିନ୍‌ନେ ତକୁଲାହେଲିନ୍ ଦେଲିଯନ୍ ପିଲିବାଦ ବି ବିଯ ହାତୀମ ପଦନାମି କର ଗନ୍ଧିମିନି.

ହାତୀଜୁଗେ ହରଯ:

(4706)

(232) - عَنْ أَبِي هُرَيْرَةَ رضيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِيَّاكُمْ وَالظَّنَّ، فَإِنَّ الظَّنَّ أَكْذَبُ الْحَدِيثِ، وَلَا تَحْسَسُوا، وَلَا تَخَاسِدُوا، وَلَا تَدَابِرُوا، وَلَا تَبَاغِضُوا، وَكُونُوا عِبَادَ اللَّهِ إِخْرَانًا». [صحيح] - [متفق عليه]

(232) – නැඩා (සල්ලේලෙහි අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු භුරේයිරා(රූපියල්ලෙහි අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. “අනුමතය (සකය) ගතා ඔබ ප්‍රවේෂම විය යුතුයි. සඛලින්ම අනුමතය කනෑකටත් වඩත් ව්‍යුහය. ඔබ රහස්‍ය දැඩි සටන් නොදෙන්න. විපරමි නොකරන්න. එකිනෙකත ර්‍රේෂ්‍යනා කරන්න. එකිනෙකත පිටුපතින් කටයුතු නො කරන්න. එකිනෙකත කෙක්‍රෝයන් කටයුතු නො කරන්න. ඔබ සම් අල්ලන්ගේ ගත්තන් ලෙස සහෝද්‍රයින් සේ සිටින්න” [පූර්ව සංඝ සහිත හඳුසියකි] - [බුහු භාමුස්ලීම් හි වත්තාවී ඇතා]

විවරණය:

මුස්ලිම්වරුන් අතර හේදයට භාසුරුකමට තුළු දෙන සමහර දේවල් නැඩා (සල්ලේලෙහි අලයිහි වසල්ලම්) තුමණන් තහනම් කර ඒවාගත්ත අනුතුරු අගවාෂුන. ඒවාන්නි:

(සකය / අනුමතය) යනු කිසිදු සක්ෂියකින් තෙරව හැඳවනේ ඇති වෙශ්‍යන්වක් වන අතර එය කනෑකටත් ඉතුමන්ම සඩු එකක් බව පහැදිලිය.

'තහස්සුස්' හෙවත් රහස් සේවීමෙන්' යනු මිනිසුන්ගේ රහස්‍යගත දැඟැයින් හාකනීන් සෙයායමිය.

'තපස්සුස්' හෙවත් විපරමි කිරීම යනු සගවුණු කටයුතු ගත සෙයාබලීම ය. බෙනෙහැවිට නපුර පිළිබඳ එහිදී පවසනු ලැබේ.

'හසද්' හෙවත් ර්‍රේෂ්‍යව් යනු වෙනත් අයවලුන්හාට ආගිර්වජ හිමි වීම ගත වූ අකමත්තය.

'තදුලුර්' හෙවත් කෙනෙකු අනෙකාපිටුප්පම්. ඒ අනුව ඔහු තම සහේදීරය සලුම් නොවසයි. ඔහුගේ සුවදුක් නොවීමසයි.

'තබනුල්' හෙවත් පිළිකුල් කිරීම සහ විරසක වීම, එනම් අන් අයට භත් කිරීම, මූහුණ අප්‍රසන්න කර ගනීම සහ නරක භැංසිරීම.

පසුව එනුමණක් "නුඩුලා අල්ලන්ගේ ගන්නන් ලෙස සහේදීරයින් සේ සිටිනු" යයි මූස්ලිම්වරුන්ගේ තන්ත්වයන් එකිනෙක සමඟාන කරන පුළුල් වචනයක් කිවේය. සහේදීරන්වය යනු මිනිසුන් අතර සබඳතාගක්තිමත් කරන අතර ඔවුන් අතර ආදරය හඳුනු වූ සියලු බඳීමකි.

හදීසයේ භරය:

1. නරක සිතුව්ලි එහි සලකුණු මතු වන තහත්ත්ව භතියක් සිදු නොකරන අතර, දේවත්වය විශ්වීය කරන මුෂ්මින්වරයුග් වගකීම වනුයේ බුද්ධිමත් භ්‍යාජුවින්න වී නපුරු හැඳුරුව මිනිසුන්ට නොවැටි සිටීමයි.
2. ඉන් අදහස් කරන්නේ සිතු තුළ ඇති වන සකායෙහි අඛණ්ඩව සිටීම පිළිබඳ අනතුරු ඇගැවීම ය. එනමුත් සිතු තුළ ඇති වන සකායෙහි අඛණ්ඩව නොවැටි සම්බන්ධයෙන් වග කිව යුතු නොනැවී.
3. ඔන්තු බඳීම, ර්ම්‍ර්ස්‍යඩ් වන් මූස්ලිම් ප්‍රජනවී සමඟීකයන් අතර අසම්ගිය සහ විරසකයට හේතුවන කරණකානම් කිරීම.
4. මූස්ලිම්වරයෙකුට උපදෙස් දීමෝ සහ සෙනෙහසින් සහේදීරයෙකු ලෙස සලකීමේ ඇඟුවී.

(233) - عن حذيفة رضي الله عنه قال: سمعت النبي صلى الله عليه وسلم يقول: «لَا يَدْخُلُ
الجَنَّةَ قَاتُّ». [صحيح] - [متفق عليه]

(233) - නබා (සල්ලලේලනු අලයිහි වසල්ලම්) තුමණන් කරමින්
සිටි ප්‍රකණයකට තමන් සවන් දුන් බව පවසමින් භූදෙදිගා
(රැලියල්ලනු අන්තු) තුම්ඩිසින් මසේ වත්තකරන ලදී. “කේළම්
කියන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නතු.” [පූර්ව සඛක සහිත
හදිස්යකී] - [මුහුර්ත හාමුස්ලිම් හි වත්තක් ඇතා]

විවරණය:

මිනිසුන් අතර කළහකම් ඇති කිරීමේ අපේක්ෂනවන්, ඔවුන්
අතර ප්‍රකණ භූවමරු කරමින් කටයුතු කරන කෙළම් පවසන්නා
ස්වර්ගයට පිවිසීමට නොහැකි වෙයි. එනුමින් ඔහු දඩුවමට
සුදුස්සේකු බවට පත් වන බව නබා (සල්ලලේලනු අලයිහි
වසල්ලම්) තුමණන් දන්වයි.

හදිස්යේ භරය:

1. ඕප්පුපු කීම මහාප්‍රයකි.
2. කේළම් කීමෙන් පූද්ගලයින් අතර හසුම්ජ අතර අර්බුද හා
හිංස්යිදු වන බළින් එය තහනම් කර තිබීම.

(5368)

(234) - عَنْ أَبِي هُرَيْرَةَ رضِيَ اللَّهُ عَنْهُ قَالَ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «كُلُّ أُمَّةٍ مُعَافَىٰ إِلَّا الْمُجَاهِرِينَ، وَإِنَّ مِنَ الْمُجَاهِرَةِ أَنْ يَعْمَلَ الرَّجُلُ بِاللَّيْلِ عَمَالًا، ثُمَّ يُضْبَحُ وَقَدْ سَرَرَ اللَّهُ عَلَيْهِ، فَيَقُولُ: يَا فُلَانُ، عَمِلْتُ الْبَارِحةَ كَذَا وَكَذَا، وَقَدْ بَاتَ يَسْتُرُهُ رَبُّهُ، وَيُضْبَحُ يَكْشِفُ سِرَرَ اللَّهِ عَنْهُ». [صحيح] - [متافق عليه]

(234) – අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) කළ ප්‍රකණයකට මම සවන් දුනිම් යයි පවසා අඩු තුරෙදිරා (රැලියල්ලනු අන්තු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. “මත්ගේ සමූහයේ සියලු දෙනා තෙසිලකා හරිනු ලබවෙන්. නමුත් ප්‍රසිද්ධියට පත්කර ගන්නන් හරු. එසේ ප්‍රසිද්ධියට පත්කර ගන්නන් අතරින් කරුණක් නම්, මිනිසේකු රත්නියේ යම් ක්‍රියවික් සිදු කරයි. පසුව උදෑසන අවදි වෙයි. සඛ්‍යාන්ම අල්ලන් එය වසන් කළේය. නමුත් ඔහු: “අහෝමිනිස! රත්නි කුණුයේ මාමේ මේ කටයුතු සිදු කළේමි යයි පවසයි. ඔහුගේ පරම්පරානී එය වසන් කර තිබුණි. නමුත් ඔහු අවදි වී ඔහු ගනා අල්ලන් වසන් කළ දී හෙළි කරන්නට විය.” [පුරුෂ සංකීත සහීයකි] - [බූහන් හමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

අහංකරයෙන් හා පුරුෂතම් දෙකීමින් තමන් කළ ප්‍රයාය ප්‍රසිද්ධියට පත්කර ගන්නන් හරු, ප්‍රසකම් කරන මූස්ලිම්වරයකුට අල්ලන්ගේ සමඟ හාප්‍රසක්ෂමව් අපේක්ෂාකළ හකි යයි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රභාෂිලි කළහ. රත්නියේ යම් ක්‍රියවික් සිදු කර පසුව උදෑසන අවදි වී පෙර දින කළ පුද්ගල ප්‍රයාය තවත් කෙනෙකු සමඟ කතාකරමින් එසේ ප්‍රසිද්ධියට පත්කරන්න සමඟ සුදුසු වන්නේ නත්. සඛ්‍යාන්ම ඔහුගේ පරම්පරානීයණන් එය වසන් කර තිබුණි. නමුත් ඔහු වසන් කළ දැයුදෑසන හෙළි කළේය.

හඳිසයේ භරය:

1. උත්තරීතර අල්ලන් යමක් සහාවූ පසු එම ප්‍රයා ප්‍රසිද්ධියට පත් කිරීමේ අප්‍රසන්නහඩය.
2. ප්‍රයා ප්‍රසිද්ධියට පත් කිරීමෙහි දේව විශ්වාසීන් අතර අයිල්විතකම් පත්තිර යනු ඇත.
3. අල්ලන් කවරෝගේ ප්‍රයාක් මෙලෙන්වහි වසන් කලේ ද මතුලෙන්වහි ද එය වසන් කරනු ඇත. මෙය උත්තරීතර අල්ලන් තම ගන්නන්හට දක්වන දයැන්වී විශ්වාසීන්වයයි.
4. ප්‍රයායෙන් ප්‍රසිද්ධිව සිටින කවරෝ වුව ද, ඔහු එය වසන් කර අල්ලන් වෙන පසුන්වීලි විය යුතු ය.
5. කළ වුරුද්ද හෙළි කිරීමට සිතන, එමගින් සමඟ අහිමි කර ගන්නප්‍රයා ප්‍රසිද්ධියට පත් කරන්නාත්‍යේ ප්‍රයායේ බරපතලකම.

(3756)

(235) - عَنِ ابْنِ عُمَرَ رضيَ اللَّهُ عَنْهُمَا: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ حَطَبَ النَّاسَ يَوْمَ فَتْحِ مَكَّةَ، فَقَالَ: «يَا أَيُّهَا النَّاسُ، إِنَّ اللَّهَ قَدْ أَذْهَبَ عَنْكُمْ عُبَيْبَةَ الْجَاهِلِيَّةِ وَتَعَاظَمَهَا بِإِبَائِهَا، فَالنَّاسُ رُجَالٌ: كُرُّتَقِيٌّ كَرِيمٌ عَلَى اللَّهِ، وَفَاجِرٌ شَقِيٌّ هَيْئٌ عَلَى اللَّهِ، وَالنَّاسُ تَبُو آدَمَ، وَخَلَقَ اللَّهُ آدَمَ مِنْ تُرَابٍ، قَالَ اللَّهُ: {يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتَقَاكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَيْرٌ} [الحجرات: 13].» [صحيح] - [رواه الترمذى وابن حبان]

(235) - ଭୁଲିନ୍ଦୁ ରମେଶ (ରାଜୀଯଲେନ୍ଡ୍ର ଅନ୍ଧୁମ) ନୂମାଵିଷିନ୍ ମେଜେଝେ ଲକ୍ଷ୍ମୀନା କରନ ଲେଖି. ମକ୍କା ଶଯଗ୍ରହଣୀୟ ଲେଖି ଦିନ ଅଲେଙ୍କଣେଗେ ଛିନ୍ଦ୍ୟାନ୍ତଙ୍କୁ (ସଲ୍ଲେଲ୍ଲେଲ୍ଲେନ୍ ଆଲାଦିହି ଉଚ୍ଚଲ୍ଲମ) ଜନନାବି ଅମନାଦେଖନା କଲିବ. ଲୀଲିଏ ଲିନ୍ଦୁମନ୍ତଙ୍କୁ ଆହୋର୍ ଜନନିନ୍! ଆଜିନା ପ୍ରଗତେଁ ଅହାଂକରକମି ହା ଲିହି ମୁନ୍ଦୁନ୍ ମିନ୍ତନନ୍ ଗନ୍ଧ ପ୍ରାର୍ଥନମି ଦେଖିମି ଅଲେଙ୍କେ ନୁହିଲାଗନ୍ ପବ କର ଅଛ. ଧନ୍ ମିନିସ୍ତ୍ରନ୍ ଦେଵର୍ଗଯକି. ଅଲେଙ୍କ ଗେରେନ୍ଦୀୟ ବକ୍ତନିମନ୍ ଦର୍ଶମିଶ୍ରୀଯକି. ଅଲେଙ୍କେଠ ନିନ୍ଦା ଚହାଗନ ଅହାନ୍ତମନ୍ ଦ୍ରୁଷ୍ଟିଯକି. ମିନିସ୍ତ୍ରନ୍ ଚିଯାଲ୍ଲେଲ୍ଲେ ଆଦିମିଗେ ଦିର୍ବେଳ୍ଯେଲ୍ଲେନି. ଅଲେଙ୍କେ ଆଦିମିଵ ପଚିନ୍ ମଲିଲେଇ. ଅଲେଙ୍କେ ମେଜେଝେ ଆପଚିଦି: "ଆହୋର୍ ମିନିସ୍ତ୍ରନ୍! ନିଯନ ବାଗେଯେନ୍ମ ଆପି ପିରିମିଯକୁଗେନ୍ ହା କନ୍ତନାବିକଗେନ୍ ନୁହିଲା ଓ ମଲା ଆନ୍ତେନ୍ମୁ. ନାହିଁ ନୁହିଲା ଲିକିନେକାହାଦ୍ରନାଗନ୍ ପିଣ୍ଡିଚ ଉପ୍ରଭୁ ନୁହିଲାଲିଲିବ ଜନବତ୍ତିକଦିନ୍ ହା ଗେନ୍ତିକଦିନ୍ ଲବତ ନୁହିଲାବ ଆପି ଆପନ୍ କଲେମୁ. ନିଯନ ବାଗେଯେନ୍ମ ଆଲେଙ୍କେ ଅଲିଯଚ ନୁହିଲାଗନ୍ ଲବିନ୍ ଲିନ୍ଦୁମନ୍ ବୁଲିନ୍ଦୀ. ନିଯନ ବାଗେଯେନ୍ମ ଆଲେଙ୍କେ ଚର୍ଚିଲ ଜୈନୀୟ; ମହାଅଶିଷ୍ଟକଲନ୍ଦନ୍ତାଯ. " (ଆଲ୍-ବୁଝରଙ୍କୁ: 13) [ପ୍ରାର୍ଥିତ ଚକିତ ଚହିନ ହାତୀଚାଯକି] - []

ବିବରଣ୍ୟ:

ମକ୍କା ଶଯଗ୍ରହଣୀୟ ଲେଖି ଦିନ ନାଲି (ସଲ୍ଲେଲ୍ଲେଲ୍ଲେନ୍ ଆଲାଦିହି ଉଚ୍ଚଲ୍ଲମ) ଜନନାବି ଅମନାଦେଖନାକଲିବ. ଲୀଲିଏ ଲିନ୍ଦୁମନ୍ତଙ୍କୁ ଆହୋର୍

ඡනයින්! අදෙන යුගයේ අහංකරකම් හැසුරසත්ම් මෙන්ම මුතුන් මින්තන් ගත් පුරසත්ම් දෙචීම් අල්ලන් තුම්බාගන් පහ කර ඇත; ඉවත් කර ඇත. සඛල්වින්ම මිනිසුන් දෙවර්ගයකි:

සර්ව බලධාරී අල්ලන්ට ගති, කීකරු ධර්මිෂ්ය මූල්‍යින්වරයෙකු, ඔහු උසස් පරම්පරාව මිනිසුන් අතර නිලයක් භෝගෙමත් වුවද අල්ලන්ට ගෙවන්නිය තහනත්තෙකි.

දුෂ්යා, අහන්සවන්න, දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙක්, ඔහු අල්ලන් ඉදිරියේ නින්දාසහගත පහත් තහනත්තෙකි. ඔහු උසස් තරකිරමක සිටිය ද, කීර්තිය භාජිකත්ත්වය තිබුණු ද ඒවාකිසිවක් වටින්නේ නත්.

මිනිසුන් සියල්ලෙක් ආදම්ගේ දරුවෙට්ටෙනි. අල්ලන් ආදම්ව පසින් ම්‍යුළුවේය. තම මූල්‍යම්හය පසින් නිමවු තහනත්තා අහංකරකම් පම් භෝගමන් ගත් ඉහවහාසම භෝස්සුදුසු වන්නේ නත්. සර් වබලධාරී අල්ලන්ගේ ප්‍රකණය එය සහතික කරයි. එනම්: "අහෝම්නිසුනි! නියන වගයෙන්ම අපි පිරිමියකුගෙන් භා කන්තවිකගෙන් තුම්බාව මව්‍යාන්තෙමු. තවද තුම්බාවිකිනෙකා භාඥනා ගනු පිණිස ඔහු තුම්බා විවධ ඡනවත් ගිකයින් භා ගෙත්කයින් බවට තුම්බාව අපි පත් කළෙමු. නියන වගයෙන්ම අල්ලන් අඩියස තුම්බාගන් වඩන් උතුම් වනුයේ තුම්බාජනරින් වඩන් බියබනිමන් වුවන්ය. නියන වගයෙන්ම අල්ලන් සර් ව දැනීය; මහජනීයනවන්නය. " (අල්-හුජරත්: 13)

හදීසයේ භරය:

1. පෙළපත ගත් භෝගීලය ගත් භෝස්සුරසත්ම් දෙචීම් තහනම්.

(236) - عن عائشة رضي الله عنها عن النبي صلى الله عليه وسلم قال: «إِنَّ أَبْعَضَ الرِّجَالِ إِلَى اللَّهِ الْأَكْلُ الْخَصِيمُ». [صحيح] - [متفق عليه]

(236) – නබ් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ආඹුජා (රූපියල්ලෙහු අන්හා) තුමිය විසින් මෙසේ වත්තා කරන ලදී: “මිනිසුන් අතරින් අල්ලන් වෙත වඩන් කෙසේයට ලක් වූ තනත්තා අධික ලෙස වැඩි කරන තනත්තය.” [පූර්ව සඩක සහිත හදීසෙයකි] - [බූහත් හාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

සත්‍යයට යටත් නොවන, තම තර්කය තුළින් එය යටපත් කිරීමට බලන හෝසත්‍යය ගෙන තර්ක කරන නමුත් වැඩෙයේ අනිගායක්නිහඩයට ලැංඡාවන, යුක්තියේ සීමණවත් පිටත යන, දහුමෙන් තෙත්ව තර්ක කරන, දරුණු හාඳික ලෙස වැඩි කරන ජනයාගතා උත්තරිතර අල්ලන් උරණ වන බව නබ් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් දන්වාසිටියි.

හදීසයේ භාරය:

1. ඡරීඇ නීතියේ ආයචිනයාරහා අසඩරණයට ලක් වූ තනත්තයෙහු අයිතිය, ඔහු වෙනුවෙන් ඉල්ලයිලීම නින්දීසාහගත වැඩි කිරීම් තුළට ඇතුළත් වන්නේ තන.
2. තර්කය හැඳු මූස්ලිම්වරුන් අතර හේද හාමන ගඩුම් ඇති කිරීමට හේතුවීම, දිවෙහි අනතුරු දෙක දියින් වන්නේය.
3. තර්කය සත්‍යය තුළ පදනම්ව හ්‍යහපතන් ක්‍රමවේදයකින් වී නම්, එය ප්‍රජාසනීය තර්ක කිරීමකි. එය සත්‍යය ප්‍රතික්ෂේප කරන ව්‍යුහ දැසුහතික කරන විට එය නින්දින

වතු ය. එසේ නත්තහෙත් එයට කිසිදු සක්ෂියක් හෝ සබකයක් හෝ නත්තහෙත් වූ විටෙකය.

(5474)

(237) - عن أبي بكرة رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «إِذَا التَّقَى الْمُسْلِمَانِ بِسَيِّئِيهِمَا فَالْقَاتِلُ وَالْمَقْتُولُ فِي النَّارِ»، فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ هَذَا الْقَاتِلُ، فَمَا بَالُ الْمَقْتُولِ؟ قَالَ: «إِنَّهُ كَانَ حَرِيصًا عَلَى قَتْلِ صَاحِبِهِ». [صحيح] - [متفق عليه]

(237) - නඩී (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන් කළ ප්‍රකණයකට තමන් සවන් දුන් බව පවසාඅඩු බක්රා(රැලියල්ලේහු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී. “මූස්ලිම්වරුන් දෙදෙනෙකු තම අසිපත්වලින් එකිනෙකාමුණ ගසුණු විටෙක, සත්‍යාචනය සත්‍යාචනය කරනු ලැබූ තත්ත්තායන දෙදෙනම අපා ගින්නේ වෙති.” මම: ‘අහෝස්ලේහින්ගේ දිනයණනි! එය සත්‍යාචනය සම්බන්ධයෙනි. තමන් සත්‍යාචනය කරනු ලැබූ තත්ත්තාණග් තත්ත්වය කුමක් ද?’ යුති විමසාසිටියෙම්. එනමා “සඛලින් ඔහු ද තම සගයසත්‍යාචනය කිරීමේ අපේක්ෂණවන් පසු විය.” [පූර්ව සබක සහිත හඳුසියකි] - [බූහන් භාමුස්ලිම් හි වත්තාවී ඇත]

විවරණය:

මූස්ලිම්වරුන් දෙදෙනෙකු ඔවුන් සම කෙනෙකුම අනෙකව් විනා කිරීමේ අදිවනින් තම අසිපත්වලින් එකිනෙකා මුණ ගසුණු විටෙක, සත්‍යාචනාතම සගයව් සත්‍යාචනය කළ හේතුවෙන් අපාගින්නට පිවිසෙන බව නඩී (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන් දන්වාසිටියේය. තමන් සත්‍යාචනට ලක් වූ තත්ත්තාඅපා ගින්නේ සිටිනුයේ කෙසේ දැඩි සහඩවරුන්ට ගඟුවක් විය. එවිට නඩී (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන්මහු ද තම සගයාසත්‍යාචනය කිරීමේ අදිවනින් සිටියේය. එමෙන්ම සත්‍යාචනය

ඉක්මන් වී ඔහුට කළින් ක්‍රියාකළ බේත් මිස එසේ සකනය කිරීමෙන් ඔහු වළුකුණේ නත්. එහෙයින් ඔහු ද අපාගින්නෙහි වනු ඇතැයි පවසයිලියහ.

හදීසයේ නරය:

1. තම සිනින් පව් කිරීමට අධිෂ්ටින කරගෙන එයට හේතු වූ අයට දඩුවම් ලබාමේ අයිතිය.
2. දෙවියන්ට අවනත වන මූස්ලිම්වරුන් සකනය කිරීම සම්බන්ධයෙන් වූ දඩි අවව්දය භූමිහුට අපාගින්න හිමි වන බව පවසයානතුරු ඇගැවීම.
3. නිත්‍යනුකුල සඛිතණ හේතුවක් මත මූස්ලිම්වරුන් අතර සකනයක් සිදු වූ යෝගී නම්, එය එම අවව්දය තුළට ඇතුළත් වන්නේ නත්. උද්ඩාරණයක් ලෙස සීමඩි ඉක්මවයි අපරෑකරුවන් හඳුන්වයින්ට මරණ දඩුවම පතාවීම පෙන්වන්නිය හකා.
4. මහයෘයක් සිදු කරන්නයා කළ වහා දෙවන්වය ප්‍රතික්ෂේප කරන්නෙකු වන්නේ නත්. මක්නිසඳු යන්, නබා (සල්ලලේලෙනු අලයිහි වසල්ලම්) තුමණන් මෙහි සටන් කරුවන් මූස්ලිම්වරුන් ලෙස නම් කර ඇති බේත්.
5. මූස්ලිම්වරුන් දෙදෙනෙකු කවර හොඳුයාකින් එකිනෙකා මූණ ගස්සී ඔවුන් දෙදෙනාත්‍යගන් එක් අයෙක් අනෙකුස්ථනය කළේ නම්, සකකයස්ථනය කරනු ලැබූ තහන්තයන දෙදෙනාත්‍ය අපාගින්නේ වෙති. මෙම හදීසයේ අසිපත් යයි සඳහන් කර ඇත්තේ උද්ඩාරණයක් ලෙස පමණය.

(238) - عن أبي موسى الأشعري رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «مَنْ حَمَلَ عَلَيْنَا السَّلَاحَ فَلَيْسَ مِنَّا». [صحيح] - [متفق عليه]

(238) – නලි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමාපුකනා කළ බව අඩු මූසාජල් අඡ්ජර් (රැලියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී: “කවරෙකු අපට එරෙහි ව අව් එසේවිවේ ද ඔහු අපෙන් කෙනෙකු නෙවිය.” [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහන් හා මූස්ලිම් හි වත්තාවේ ඇතා]

විවරණය:

මූස්ලිම්වරුන් බිය වද්දීමට හෝමුවුන් කෙළුකකන්නට හෝ ඔවුනට එරෙහිව අව් ආයුධ එසවීම ගත නලි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමෙනෑටවද කළහ. කිසිදු යුක්තියකින් තෙත්ව කවරෙකු එසේ සිදු කළේ ද සඛ්‍යාලීන්ම ඔහු මහාප්‍රයන් අතරින් බරපතල වරදක් සිදු කළේය. මෙම ද්‍රුෂ්‍ය අවවද්‍යට ඔහු නියම වන්නේය.

හදීසයේ පාරාය:

1. මූස්ලිම්වරයු තම සහෙස්ර මූස්ලිම්වරුන්ට එරෙහිව සටන් කිරීම සම්බන්ධයෙන් කෙරෙන ද්‍රුෂ්‍ය අවවද්‍යය.
2. මහපෙනුවේ සිදු කෙරෙන බරපතලම දුෂ්චර ක්‍රියා හා වචන් පිළිකුල් සහගත කරුණ වනුයේ මූස්ලිම්වරුන්ට එරෙහිව අව් ආයුධ ගතීම හැකුවුන් සහනය කරමින් දුෂ්චරම පත්‍රිරීමය.
3. ඉහත සඳහන් කරන ලද අවවද්‍ය, අපරැකරුවන් හා දුෂ්චරයන්ට එරෙහිව සටන් කිරීම වන් යුත්ති සහගතව හා සඩරණ ලෙස සටන් කරන අයට අදාළ වන්නේ නත්.

4. විහිලවට හෝත්ව්‍යාච්‍යා ආයුධ පෙන්වන්නේ නත් අයුරකින් මූස්ලීම්වරුන් බිඟ වද්‍යීමේ තහනම.

(2997)

(239) – عن عائشة رضي الله عنها قالت: قال النبي صلى الله عليه وسلم: «لَا تَسْبُوا الْأَمْوَاتَ، فَإِنَّهُمْ قَدْ أَفْصَوْا إِلَى مَا قَدَّمُوا». [صحیح] - [رواه البخاري]

(239) – නැඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව ආරුණා (රජියල්ලහු අන්හා) තුමිය විසින් වත්තාකරන ලදී: “මියගිය තනත්තන් භට දෙස් නොකියනු. සබඩින්ම ඔවුන් ඉදිරිපත් කළ දැවෙනට ඔවුන් ලැංඡාවී ඇත.” [පූර්ව සබක සහිත භද්‍යිසයකි] - [ඉමති බුහත් එය වත්තාකර ඇත]

විවරණය:

මිය ගිය ඇත්තන්ට දෙස් නගීම, ඔවුන්ගේ මත්සය කෙළසෙන ආකර්ශන් කටයුතු කිරීම තහනම් බව නැඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණණ්මෙහි පහදිලි කරයි. සබඩින්ම එය දුෂ්චාරින අතරින්ය. ඔවුන් ඉදිරිපත් කළ ධර්මිෂ්ය හෝ අධර්මිෂ්ය ක්‍රියාවෙන ඔවුන් ලැංඡාවී ඇත. එමෙන්ම නගන දෙස් ඔවුන් වෙත ලැංඡාවන්නේ ද නත්. සබඩින්ම එමගින් වේදනා විදිනුයේ ජීවතුන් අතර සිරින්නොවනි.

හද්‍යිසයේ හරය:

1. මියගිය ඇත්තන්හට දෙස් නගීම තහනම් කර ඇති බව මෙම හද්‍යිසය පෙන්වනුදේ.
2. ජීවත්ව සිරින අයගේ යහපත සලකිල්ලට ගනිමින් සහ කළහකත්වයෙන් භාවෙටරයෙන් සමඟයේ ආරක්ෂණ සලකිල්ලට ගනිමින් මලවුන්ට දෙස් නගීමෙන් වළකී සිටීම.

3. ඔවුන්ට බණ වදීම තහනම් කර තිබීමේ ප්‍රජෙත් වනුයේ ඔවුන් ඉදිරිපත් කළ දැක්වන ඔවුන් ලැංඩ් ඇති බලින්, ඔවුනට දේශේ නගීම ප්‍රයෝගේනවත් නෙවන නිස්තරන්. එහි ජීවත්ව සිටින ඔහුගේ යෙනීන් වේදනාසිදිනු ඇත.
4. යහපත නත්ති දැක්තාකිරීම මිතිස්ථ යුතු තත.

(5364)

(240) - عن أبي أويوب الأنصاري رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «لَا يَحِلُّ لِرَجُلٍ أَنْ يَهْجُرَ أَخَاهُ فَوْقَ ثَلَاثٍ لَيَالٍ، يَلْتَقِيَانِ، فَيُعْرِضُ هَذَا وَيُعْرِضُ هَذَا، وَخَيْرُهُمَا الَّذِي يَبْدأُ بِالسَّلَامِ». [صحيح] - [متافق عليه]

(240) – අල්ලේන්ගේ දූතයක්න් (සල්ලේලේනු අලයිහි වසල්ලේම්) ප්‍රකණ කළ බව අඩු අය්දුව් අල් අන්සර (රැලියල්ලේනු අන්හු) තුමා විසින් විර් තාකරන ලදී: “තම සහෙළ්රයව් රත්නී තුනකට වචා වෙන් කිරීම මූස්ලිම්වරයකුට අනුමත වන්නේ තත. ඔවුන් දෙදෙනාසිකිනෙකුම්ණ ගස්සී, ඔහුට මෙහු මෙහු පෙනෙයි. මෙහුට ඔහු පෙනෙයි. ඔවුන් දෙදෙනාත්‍යන් උතුම් වනුයේ සලම් මගින් ආරම්භ කරන තහනත්තය.” [පූර්ව සඩක සහිත හදිසයකි] - [බූහන් භා මූස්ලිම් හි වත්තාවී ඇත]

විවරණය:

මූස්ලිම්වරයෙක් තම සහෙළ්ර මූස්ලිම්වරයකු හමු වන විට, ඔවුන් දෙදෙනාත්‍යන් එක් අයෙක් අනෙකුත් සලම් නොස්වයාකනා නොකර රත්නී තුනකට වච්සුරස්ව සිටීම නැඩී (සල්ලේලේනු අලයිහි වසල්ලේම්) තුමණක් තහනම් කළේය.

මෙසේ ආරවුල් කරන දෙදෙනාඅතර වචන් උතුම් වනුයේ, එම වෙන් කිරීමට තුඩු දුන් සඩක ඉවත් කිරීමට උත්සාහ කරන,

සල්මි පවසා ආරම්භ කරන තහත්තය. මෙහි වෙන් කිරීම යන්නෙන් අදහස් කරන්නේ තමන් වෙනුවෙන් දුරස් කිරීමය. සර්වබලධීන් අල්ලක්ගේ අයිතිය සඳහා වෙන් කිරීම වනහි, ප්‍රිජ්ඩින්, නව ආගමික කටයුතු බිහි කරන්නන් සහ නපුරු සහචරයන්ගෙන් වෙන්වීම වනිය. ඒ සඳහාතියම කරන ලද කරුයක් නත්. වෙන්වීමේ යහපත පවතින තක් කල් එය බඳී තිබේ. එය ඉවත් වීමෙන් එම බඳීම ද ඉවත් වේ.

හදීසයේ භරය:

1. මිනිස් ස්වභාවිය සලකිල්ලට ගනිමින්, දින තුනක් හෙත්ට අසු දින ගණනක් වෙන් වී සිටිමේ අනුමතිය. එබැවින් දින තුනක් තුළ බඩක පහව යන පරිදි, එසේ වෙන්වී හර යමට සමඟ දෙනු ලැබේ.
2. සල්මි පඩිසීමේ මහිමය. සඛ්‍යාතින්ම එය සිත් තුළ ඇති දී ඉවත් කරන අතර එය ආදරයේ සංකේතය වේ.
3. ඉස්ලංමය තම ප්‍රජ්‍ය අතර සහෙතුරත්වය හාසෙනෙහස සම්බන්ධයෙන් උනන්දු වෙයි.

(5365)

(241) - عن سهل بن سعد رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال: «مَنْ يَضْمَنْ لِي مَا بَيْنَ لَحَيْيِهِ وَمَا بَيْنَ رِجْلَيْهِ أَضْمَنْ لَهُ الْجَنَّةَ». [صحيح] - [رواوه البخاري]

(241) – අල්ලේන්ගේ දුනයණන් (සල්ලලේනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව සහ්ල් ඉඩිනු සය්දේ (රූපියලේනු අන්හු) තුම්විසින් මෙසේ වත්තාකරන ලදී. "කටරෙකු තම හකු දෙක අතර ඇති දේ සහ ඔහුගේ කකුල් දෙක අතර ඇති දේ සහතික කරන්නේ ද මම ඔහුට ස්වර්ගය සහතික කරමි." [පූර්ව සඩක සහිත හදීසයකි]
- [ඉමත් බුහන් එය වත්තකර ඇතා]

විවරණය:

මුස්ලිම්වරයකු පිළිපිළින්නේ නම්, ස්වර්ගයට පිවිසිය හකු කරනු දෙකක් පිළිබඳ නබ් (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණන් දන්වාසිටියි.

පලමුවන්න: උත්තරීතර අල්ලන් උරණ වන කනාවන් දිව ආරක්ෂකර ගනීම.

දෙවන්න: දුරඩයේ වැට්ටන ලිංගේන්ද්‍රියන් ආරක්ෂකිරීම.
සඛ්‍යීන්ම මෙම අවයව දෙක බෙනහ්සේයින් පෑපයට ඇද දමන අවයව දෙකකි.

හදීසයේ නරය:

1. දිව හාලිංගේන්ද්‍රිය ආරක්ෂකිරීම ස්වර්ගයට පිවිසීම සඳහා වූ මත්ගයකි.
2. විගේෂයෙන් දිව හාලිංගේන්ද්‍රිය සඳහන් කර ඇත්තේ:
මෙලෙඩ මෙන්ම මතුලෙන්වහි මිනිස්පර්ක්ෂච්ව් හජනය කෙරෙන මූලික ප්‍රධානම කරනු දෙකක් වන බවිනි.

(242) - عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ - وَكَانَ غَرَّاً مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثَنِيَ عَشَرَةَ عَزْوَةً - قَالَ: سَمِعْتُ أَرْبَعًا مِنَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ, فَأَعْجَبْتَنِي, قَالَ: لَا تُسَافِرِ الْمَرْأَةَ مَسِيرَةَ يَوْمَيْنِ إِلَّا وَمَعَهَا رَوْجُهَا أَوْ دُوْمَحَرَمَ, وَلَا صَوْمَ فِي يَوْمَيْنِ: الْفِطْرُ وَالْأَضْحَى, وَلَا صَلَاةَ بَعْدَ الصُّبْحِ حَتَّى تَطْلُعَ الشَّمْسُ, وَلَا بَعْدَ العَصْرِ حَتَّى تَغْرُبَ, وَلَا نُشَدُ الرَّحَالُ إِلَّا إِلَى ثَلَاثَةِ مَسَاجِدٍ: مَسْجِدِ الْحَرَامِ, وَمَسْجِدِ الْأَقْصَى, وَمَسْجِدِي هَذَا». [صحيح] - [متفق عليه]

(242) - අඩු සර්දී අල්-කුදේර (රූපියල්ලෙහු අන්ත්‍රා) තුමණමසේ වත්තා කරයි: එතුමා නබ්‍ය (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් සමග සවන් දෙනු නකට සහභාගී වූ ඇයකු වේ. භෙනෙම මෙසේ පඩිසීය: මම නබ්‍ය (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන්ගෙන් කරුණු නතරකට සවන් දී ඇත්තෙමි. එය මට පුදුමය දනවන්නක් විය. "කන්තැංක් තම ස්වඹිපුරුෂයා හෝ මහ්රම් ඇයකු සමග හර දින දෙකක දුර ගමනක් නෙයායුතුය. දින දෙකක උපව්‍යයේ තිරන නෙවිය යුතුය. එනම්: අල්-ලිත්ර් (ලත්ස්ව දින) සහ අල්-අල්හා (ලත්ස්ව දින). සුඩ්හු සලකයෙන් පසු ඉර උද්ධින තුරු හෙස්සර් සලකයෙන් පසු ඉර බස් යන තුරු සලකයක් නෙකළ යුතුය. අල්-හරම් දේවස්ථානය, අල්-අක්සා දේවස්ථානය සහ මගේ මස්ජිදය (දේවස්ථානය) යන දේවස්ථාන තුනට හර විශේෂ වන්දනාගමනක් නෙකළ යුතුය." [පූර්ව සඩක සහිත හදිසයකි] - [බූහත් භාමුස්ලිම් හි වත්තවී ඇතා]

විවරණය:

කරුණු නතරක් නබ්‍ය (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් නහනම් කළහ.

පලමුවන්න: කන්තැංක් තම ස්වඹිපුරුෂයා හෝ මහ්රම් ඇයකු සමග හර දින දෙකක දුර ගමනක් යෙමත් වළකී සිටිය යුතුය. මහ්රම් යනු පුතා, පියා, සහෙස්රයෙග් පුතා, සහෙස්රයෙග් පුතා,

මමා බස්ප්‍රහාලෙකු තක්තවති සමීප යේතින් අතර යේති වීමෙන් කවදන් විවහය තහනම් වන උද්වියයි.

දෙවන්න: ර්ද් අල්-ගන්ර (හෙවත් තොත්ති උත්සව දින) සහ ර්ද් අල්-අල්හා (හෙවත් හඳු උත්සව දින) උපව්‍යායෝ නිරත වීමෙන් වළකී සිටිය යුතුය. ඒ දෙකෙහි මූස්ලිම්වරයාට භරය ඉවුකිරීමේ උපව්‍යායක් හෝ අමතර උපව්‍යායක් හෝ ප්‍රතිකර්මික උපව්‍යායක් ඉවු කිරීම ද තහනම්හාඩිය එක සමනය.

තුන්වන්න: සුබේනු සලකයෙන් පසු හිරු උද්ධින තුරු හඳුසර් සලකයෙන් පසු ඉර බස යන තුරු අමතර සලක් ඉවු කිරීමෙන් වළකී සිටිය යුතුය.

සිව්වන්න: මෙම දේවස්ථාන තුන වෙත හර යම් ස්ථානයකට එහි උසස් භාජයක් ඇති බව විශ්වාස කරමින් හකුසල් ගුණවන බව විශ්වාස කරමින් වන්දනක් යෙමන් වළකී සිටිය යුතුය. ඒ හර විශේෂ කෙත සලකාවෙනත් ස්ථානවලට සලකය ඉවු කරනු වස් එසේ වන්දනක් නොයුතුය. අල්-හරම් දේවස්ථානය, අල්-අක්සාදේවස්ථානය සහ මණග් මස්ජිදය (දේවස්ථානය) යන මෙම දේවස්ථාන තුනෙහි හර වෙනත් කවර දේවස්ථානයක හෝ ටෙව් කුසල් ගුණ වන්නේ නත්.

හදීසයේ භරය:

1. මහ්රම් කෙනෙකුගෙන් තෙත්ව කන්තඩික් ගමනක නිරත වීම සුදුසු නත්.
2. 'අගේ ස්වඛී පුරුෂයාහැම්හ්රම් අයකු සමග හර' යනුවෙන් නඩී තුමණක් ප්‍රකණ කර ඇති බ්‍රේන් ගමනක දී කන්තඩික් තවත් කන්තඩිකාට මහ්රම් වන්නේ නත්.
3. ගමනක් ලෙස හඳුන්වනු ලබන සම් ගමනකම කන්තඩික් ස්වඛී පුරුෂයාහැම්හ්රම් අයකුගෙන් තෙත්ව පිටත්ව යම්

තහනම් කර ඇත. මෙම හදීසය ප්‍රග්‍රහ කරන්නන්ගේ
තන්ත්වය සහ ඔහු පදිංචි ස්ථානය මත පදනම් විය.

4. කන්තබක් වෙනුවෙන් පෙනී සිටින මහ්රම් පුද්ගලයින් වනහි, ඇගේ සමිය, එසේ නඟහෙක් සම්ප යුතිත්වය හේතුවෙන් කවදන් විවහ වීමට තහනම් වන පියාපුතාමණ, මහජ්පාහෙක්ප්‍රජා, එසේන් නඟහෙක් කිරී දී හදුවබා ගැනීමෙන් ඇති වන පියාපුතාමණ, එසේන් නඟහෙක් විවහ සම්බන්ධනාත්වන් ඇති වන සම්යාත්‍ය පියානාදී අය වෙති. ඔහු විශ්වසනීය ව්‍යුහයට පත් සිහිකල්පනා ඇති මූස්ලිම්වරයකු විය යුතුය. මහ්රම් තඟත්තකුගෙන් අපේක්ෂකරනු ලබනුයේ කන්තබකගේ ආරක්ෂණීය ඇයට හිමි විය යුතු රැකවරණය හා ඇගේ කටයුතු ක්‍රියක්මක කිරීමය.
5. ඉස්ලේමීය ජීර්ඝා නීතිය කන්තබ ගත සලකිලිමත් වෙයි. එමෙන්ම ඇයට ආරක්ෂකරන අතර ඇයට රැකවරණය සලසයි.
6. ගජ්ර හෘසර් සලකයෙන් පසු ව පෙළුවේ සුන්නත් සලක් ඉටු කිරීම සුදුසු නත්. මගහරුණු අනිවත් යය සලක් ඉටු කිරීම සහ තහයේයනුල් මස්ජිද් වන් හේතු සිංහ සලක් ඉටු කිරීම මෙයට ඇතුළත් නොත්ති.
7. හිරු උදෑන්වන් පසු වහම සලක් ඉටු කිරීම තහනම් වේ. නමුත් හීයක තරම් හිරු ඉහළට පම්ණිය යුතුය. ආසන්න වශයෙන් එය වින්මි දහයේ සිට පසු කරක් දක්වා කරයක් විය යුතුය.
8. අසර් වේලව හිරු අවරට යන තෙක් දිර්ග වෙයි.
9. දේවස්ථාන තුනක් වෙත වන්දනාත්වී යමට අවසරය ඇත.

10. (මෙම) දේවස්ථන තුනෙහි මහිමය හාවෙනත් දේවස්ථනවලට වච්‍යාවක්ද ඇති අමතර හණයයන්.

11. කබිර් (මිනී වල දමන) ස්ථන බහැදුකිනු පිණිසි, එය නඩී (සල්ලල්ලෙහු අලධිහි වස්සල්ලම්) තුමණන්ගේ මිනී වල වුවද, වන්දනයමනක් ලෙස යම් සුදුසු නත්. මදිනතවී සිටින අයට එය බහැදුකිමට අනුමත ඇත. එසේ නතාහෙන් ආගමික හෝස්තරුමන හේතුවක් සඳහා යොමු වෙත යෙකුතු.

(10603)

(243) – عن أسماء بن زيد رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال: «مَا تَرَكْتُ
بَعْدِي فِتْنَةً أَضَرَّ عَلَى الرِّجَالِ مِنَ النِّسَاءِ». [صحيف] - [متافق عليه]

(243) – නඩී (සල්ලල්ලෙහු අලධිහි වස්සල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව උසමා ඉඩිනු සෙයිද් (රූපියල්ලෙහු අන්හුම) විසින් මෙසේ වත්තාකරන ලදී. "පිරිමින්ට මහත් හනිදෝක අර්බුදයක් ලෙස කන්තඩින්ට වචාවෙනත් දෙයක් මගෙන් පසු ව මම ඉතිරි නොකළේම්." [පූර්ව සංඝ සහිත හදීස්යකි] - [බුහර් හාමූස්ලිම හි වත්තාවී ඇතා]

විවරණය:

තමන්ගෙන් පසුව පිරිමින් වෙත වචක් හනිදෝක පරික්ෂණයක් හාපිරික්සුමක් කන්තඩින් හර වෙනත් කිසිවක් ඉතිරි නොකළ බව නඩී (සල්ලල්ලෙහු අලධිහි වස්සල්ලම්) තුමණන් දහුම් දෙයි. ඇය තම පවුලෙන් වූ කෙනෙකු වී නම්, ජරීආ පිළිවෙතට පටහන්ව කටයුතු කරන්නියක් ලෙස ඔහු දකිය හකු. ඇය පිටස්තර කන්තඩික් වී නම් ඔහු ඇය සමග ඇසුරු කිරීමෙන් හාහුදෙකලාවීමෙන් අර්බුදය මිස වෙනත් කිසිවක් ඇති වන්නේ නත්.

හදීසයේ භරය:

- කන්තඩන්ගෙන් ඇතිවන අරුබුදවලින් මූස්ලිම්වරයා පෙශීය විය යුතුය. අරුබුදයට තුළු දෙන සම මත්ගයක්ම අවහිර කළ යුතු වේ.
- දේවත්වය විශ්ව්‍ය කරන මූලික්වරයා ආල්ලන්ට තැංක් ගුහණය කළ යුතු අතර පෙළඳීම්ලින් ආරක්ෂණ පත්‍රීමේ දී ඔහු වෙත කම්ත්තෙන් නැඹුරු විය යුතුය.

(5830)

(244) - عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: كُنَّا مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، فَقَالَ: مَنِ اسْتَطَاعَ الْبَاءَةَ فَلْيَتَرْوَجْ، فَإِنَّهُ أَغَضُّ لِلْبَصَرِ، وَأَحْصَنُ لِلْفَرْجِ، وَمَنْ لَمْ يَسْتَطِعْ فَعَلَيْهِ بِالصَّوْمِ، فَإِنَّهُ لَهُ وِجَاءٌ». [صحیح] - [متفق عليه]

(244) – අඩුල්ලන් ඉඩනු මස්ඟුද් (රූපියල්ලනු අන්හු) තුම්සිසින් මෙසේ වත්තකරන ලදී. අපි නඩී (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් සමග සිටියෙමු. එවිට එතුමණය් මෙසේ ප්‍රච්ඡාහ: "විවහ දිවිය සඳහාකවරෙකුට ගක්නිය ඇත්තේ ද ඔහු විවහ කර ගත යුතු වේ. සඛ්‍යින්ම එය බල්මට, වඩත් ආරක්ෂණක් වන අතරම ලිංගේන්ද්‍රියට ද වඩත් රුකුවරණයක් වන්නේය. කවරෙකුට හක්‍රියා නෙමුන්තේ ද ඔහු උපව්‍යියේ තිරන විය යුතුය. සඛ්‍යින්ම එය ඔහුට කමිය යටපත් කරන්නකි." [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහන් භූම්ස්ලිම් හි වත්තකී ඇතා]

විවරණය:

සංසර්ගයේ යෙදීමට ගක්නිය ඇති, විවහය සඳහා වන වියදම් ද්‍රීය හක්‍රියා උදවිය විවහයක් කර ගන්නා මෙන් නඩී (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් දිරිමත් කර ඇත්තාන්.

සඛ්‍යීන්ම එය හරකී හෙවත් තහනම් දැඩින් ඔහුගේ බල්ම ආරක්ෂාකරයි. ඔහුගේ ලිංගේන්ද්‍රියට රකවරණය සළස්‍යායි. අනඩුවයෙන් වළක්වනුයි. කිසිවකුට සංසර්ගයේ යෙදීමට හකියව් තිබුණු දු, විවහ වියදම් ද්‍රීමට ඔහුට හකියව්ක් නොති නම්, ඔහු උපව්‍යයේ නිරත විය යුතුය. සඛ්‍යීන්ම එය ලිංගේන්ද්‍රියේ භට ගන්නකම්නව්න් පරානය කරනු ඇත.

හදීසයේ භරය:

1. තන්පත්කමට තුළු දෙන හූජීලංචර දැඩින් ආරක්ෂකරන හේතු සංඝ පිළිපදීමට ඉස්ලමය දිරිමත් කරයි.
2. විවහ වියදම් ද්‍රීමට හකියව්ක් නොති උදවිය උපව්‍යයේ නිරත විය යුතු යයි පෙන්වයි ඇත. සඛ්‍යීන්ම එය කම්නව්හීන කරයි.
3. උපව්‍යය, 'විජාව්‍යන් කපස්ඨ්ම' යන අර්ථය දෙන පදයට සිමන කර ඇත්තේ, ලිංගික සංසර්ගය සඳහාසැනි ආගෙඩා එමගින් අතුරුදුහන් වනු ඇත. සඛ්‍යීන්ම එය ලිංගික සංසර්ගය සඳහාසැනි ආගෙඩා දුර්වල කරනුයි.

(5863)

(245) - عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ الدُّنْيَا حُلْوَةٌ حَضِرَةٌ، وَإِنَّ اللَّهَ مُسْتَحْلِفُكُمْ فِيهَا، فَيَنْظُرُ كَيْفَ تَعْمَلُونَ، فَاتَّقُوا الدُّنْيَا وَاتَّقُوا النِّسَاءَ، فَإِنَّ أَوَّلَ فِتْنَةَ بَنِي إِسْرَائِيلَ كَانَتْ فِي النِّسَاءِ». [صحيح] - [رواه مسلم]

(245) – නැඩා (සල්ලේලුහු අලදිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු සර්ද් අල් කුද්දී (රූපියල්ලුහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී: “සඛ්‍යින්ම මෙලෙඩ් මිහිරය; හරිනය. සඛ්‍යින්ම අල්ලන් එහි තුම්ලා නියෝජිතයින් බවට පත් කරන්නය. පසුව තුම්ලා කටයුතු කරනුයේ කෙසේදැයි ඔහු නිරික්ෂණය කරයි. එබ්ඩින් තුම්ලා ලෙක්සය ගතා අල්ලන්ට බියවනු. කන්තවින් ගතා ද බියවනු. ඉස්රත්ල් දරුවන්ගේ අර්ථඩ අතරින් පළමුවන්න කන්තවින් විෂයයෙහි සිදු විය.” [පූර්ව සඩක සහිත හඳුසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තකර ඇතා]

විවරණය:

සඛ්‍යින්ම මෙලෙඩ් භුක්ති විදින්නට මිහිරය; දකින්නට හරිනය. එමගින් මිනිසාරවටෙයි. එහි වඩි උනන්දුවක් දක්වයි. තම විශේෂ අභේක්ෂණ බවට ඔහු එය පත් කර ගතියි. මෙලෙඩ් ජීවිතයේ ඇත්තමකු විසින් ඇත්තමකු නියෝජිතය කරන ආකර්යෙන් අල්ලන් නියම කර ඇතා. එය අපි ඔහුට අවනත වී කටයුතු කරන්නේ ද එසේ නත්තාහෙන් අපි ඔහුට පිටුපන්නේ දසී ඔහු නිරික්ෂණය කිරීම සඳහය. පසුව එතුමණෙක්මෙසේ ප්‍රච්ඡාහ: 'මෙලෙඩ් වස්තුව හාඳිහි අලංකරය ඔබව මුළකිරීම ගතා ඔබ ප්‍රවේෂම් විය යුතුය. එය අල්ලන් ඔබට නියෝජිත කළ ද්‍රෘත්භාජීමටන් ඔහු තහනම් කළ දසී ඇද ව්‍යුත්මටන් ඔබව පෙනෙනු ඇතා.' මෙලෙඩ් අර්ථඩවලින් එසේ ප්‍රවේෂම් විය යුතු බරපතලම කරුණක් වනුයේ කන්තා අර්ථඩයයි. ඉස්රත්ල් දරුවන් ඇද ව්‍යුත් පළමු අර්ථඩය එයයි.

හඳිසයේ භරය:

1. දෙවියන් පිළිබඳ භක්තිය පිළිපදිමට උනන්දු කරවීම, මෙලෙඩ් මතුපිට දකින දැහැඟීහි අලංකරයන්හි කත්‍ය බහුල නොවීම.
2. කන්තඩින් දෙස බඳීම, පිටස්තර පිරිමින් සමග මූසුවීම ගතා සලකිලිමන් නොවීම යනදී ක්‍රියකරකම් තුළින් ඇතිවන කන්තඡර්බුදයෙන් ආරක්ෂාවීම.
3. මෙලෙඩ් පවතින බරපතලම අර්බුධය වනුයේ කන්තඡර් බුධයයි.
4. ඉකුත්ව ගිය පෙර සමුහයන්ගෙන් පැඩම් ලැබීම හා පැදෙස් ලැබීම; ඉස්රත්ල් දරුවන්ට සිදු වූ ඉරණම අනෙක් අයටන් ලැබනු ඇත.
5. කන්තඩින්ගේ අර්බුධය: ඇය භත්‍යවික් නම්, පුරුෂයත දරන නොහැකි ප්‍රමණයට ව්‍යව්‍යාධීම් කිරීමෙන් සිදු විය හකු. ආගමික කටයුතු ගතා පවත්සේවීමෙන් ඔහුගේ අවධනය වෙනතකට යෙතු කර, මෙලෙඩ් පසුපස හමුවන තරමට ඔහු වෙහෙසට පත් කරවනු ඇත. ඇය පිටස්තර කන්තඩින් නම්, එවිට ඇගේ අර්බුධය, මිනිසුන් මයම් කර ඔවුන් සත්‍යයෙන් දුරස් කිරීමය. ඔවුන් බහුරුට ගෙස් පිරිමින් සමඟ ඇසුරු කරන විට, විශේෂයෙන් ඔවුන් අලංකරය ප්‍රදර්ශනය කරමින් ගමන් කරන විට සිදු වේ. මෙය කම්මිල්සඩ් යෝ විවිධ මට්ටම්වලට වැළීමට හේතු විය හකු. එහෙයින් දේවත්වය විශේෂ කරන මූලික් වරයා අල්ලන්ව දැඩි ජේ පිළිපදිය යුතුය. ඔවුන්ගේ අර්බුධවලින් මිදීමට ඔහු වෙන යෙතු වීමට තමන් ආගකාල යුතුය.

(246) - عَنْ مُعاوِيَةَ الْقُشَيْرِيِّ رضي الله عنه قال: قُلْتُ: يَا رَسُولَ اللَّهِ، مَا حَقُّ زَوْجَةِ أَحَدِنَا عَلَيْهِ؟، قَالَ: «أَنْ تُطْعِمَهَا إِذَا طَعِمْتَ، وَتَكْسُوْهَا إِذَا اكْتَسَبْتَ، أَوْ اكْتَسَبْتَ، وَلَا تَضْرِبِ الْوِجْهَ، وَلَا تُقْبِحْ، وَلَا تَهْجُرْ إِلَّا فِي الْبَيْتِ» [حسن] - [رواه أبو داود وابن ماجه وأحمد]

(246) - මූංච්වියේයා අල්-කුපයිරි (රැලියල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තා කරන ලදී. "අහෝ! අල්ලෙහිගේ දිනයන්ති! අප අතරින් යමෙකුගේ බිරිය සම්බන්ධයෙන් ඔහු මත ප්‍රචෑරන වගකීම කුමක් ද?" යයි විමසුවෙමි. එනුමතණක්" ඔබ ආහර ගත් විටෙක ඇයට ද ආහර පිරිනමිය යුතුය. ඔබ අදින විටෙක හෝල්පයන විටෙක ඇයට ද අදින්නට සළස්විය යුතුය. මූහුණට පහර නොසිය යුතුය. පිළිකුල් නොකළ යුතුය. නිවසේදී භර (වෙනත් තන්වල) ඇයට හෙලා නොසිය යුතුය." [හසන් ගණයට අයන් භද්‍යසයකි] - []

විවරණය:

සම්යා වෙන ප්‍රචෑරන බිරියට හිමිවිය යුතු වගකීම මෙකවහැයි නැඩී (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන්ගෙන් විමසන ලදී. එවිට එනුමණන් කරුණු කිහිපයක් මතක් කර දුන්හා. එ්වනාම්:

පළමුවන්න: ඇය භර දමා ඔබ පමණක් ආහර නොගත යුතුය. ඔබ ආහර ගත්තාවිටෙක භාරස විදින විටෙක ඇයට ද ඔබ ආහර සපයයි යුතුය.

දෙවන්න: ඔබ පමණක් ඇද පළද නොගත යුතුය. ඔබ අදින්නේ නම්, ඔබ උපයන්නෙහි නම් භාහකියට දරන්නේ නම් ඇයටත් ඇලුම් සපයයි යුතුය.

තුන්වන්න: යම් හේතුවක් හෝවගානකවක් වෙනුවෙන් භර ඔබ පහර නොසිය යුතුය. ඇයට ඉගන්වීම පිණිස හෝජ්නාම්

අනිවත්යය කටයුතු ඇය පහර හඳුම පිණිස ඇයට පහර දීමට අවශ්‍යතාවක් ඇති වූ විවෙක, එය තුවල නොවන පහරක් විය යුතුය. මූහුණට දමානෙහසිය යුතුය. මක්නිසදී යන් මූහුණ යනු වඩක් වදුගත්ම සහ වඩක්ම පෙනෙන කෙතිස වන අතර උතුම් කෙතිස් සහ සියුම් ගර්ර අවයට එහි අන්තරාගතව ඇත.

සිව්වන්න: 'මබේ මූහුණ අල්ලන් අපුසන්න කරන්වා යනැදි ලෙස පවසාලණ නොවුය යුතුය. ඇගේ ගර්රයේ කෙතිසක් එහි අලංකරයට පටහනිට අපුසන්න දෙයක් වෙන ඇදමින් කතා නොකළ යුතුය. සඛලින්ම උත්තරීතර අල්ලන් මිනිසග් මූහුණ හැඹහුගේ ගර්ර කෙතිස් නිසි අයුරින් සකස් ඇති බැවිනි. ඔහු මූ සම දෙයක්ම වඩක් අලංකර ලෙස මවාඳන. මේමක් හඳුළුවට ලක් කිරීම මූම් කරු හඳුළුවට ලක් කරන දක්වාමුහුව ගෙන යනු ඇත. අල්ලන් අපව ආරක්ෂකරන්වා

පස්වන්න: නිදියහනේ හර වෙනත් තන්වල ඇයට හෙළුනා නොදුමිය යුතුය. ඇගෙන් වෙන් නොවිය යුතුය. වෙනත් නිවසකට ඇයට යොමු නොකළ යුතුය. ඇනම් විට එසේ කිරීම ස්වඛිපුරුෂයා සහ හත්යව් අතර හරයම සමනාස සිදුවීමක් බවට පත්වන්නට ඉඩ ඇත.

හදීසයේ හරය:

1. අන් අය වෙනුවෙන් ඉටු කිරීමට නියම වූ අයිනීන් දහ හඳුනා ගනීමටන් තමන් වෙන ප්‍රචිරුණු රෝකත්න් දහ හඳුනා ගනීමටන් සහභාවිතන් අතර තිබූ උත්තරන්දුව.
2. කන්නඩ වෙනුවෙන් වියදම් කිරීම, ඇදුම් පළදුම් සපයීම, නවනාන් පහසුකම් සඳහීම ඇගේ ස්වඛිපුරුෂයායුතු වගකීමකි.

3. ගේරික වගයෙන් හාමකසික වගයෙන් හඳුවට ලක් කිරීම තහනම් වේ.
4. 'නුම් නරක ගෙත්‍යක කෙනෙකි' හෝ 'නුම් නපුරු පවුලකින් පළිත එන්නෙකි' හෙස්වන් දැඩවස්සීම තහනම් කරන ලද පිළිකුල් සහගත කරුණුවලින් එකකි.

(58093)

(247) - عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رضي الله عنه قَالَ: خَرَجَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي أَضْحَى أَوْ فَطَرٍ إِلَى الْمُصَلَّى، فَمَرَّ عَلَى النِّسَاءِ، فَقَالَ: «يَا مَعْشَرَ النِّسَاءِ، تَصَدَّقْنَ، فَإِنِّي أُرِيتُكُنَّ أَكْثَرَ أَهْلِ التَّارِ» فَقُلْنَ: وَبِمَ يَا رَسُولَ اللهِ؟ قَالَ: «تُكْثِرْنَ اللَّعْنَ، وَتَكْفُرْنَ الْعَشِيرَ، مَا رَأَيْتُ مِنْ نَاقِصَاتِ عَقْلٍ وَدِينٍ أَذْهَبَ لِلْبَرَّ الرَّجُلِ الْحَازِمِ مِنْ إِحْدَائِكُنَّ»، قُلْنَ: وَمَا نُفَصَانُ دِينِنَا وَعَقْلِنَا يَا رَسُولَ اللهِ؟ قَالَ: «أَلَيْسَ شَهَادَةُ الْمَرْأَةِ مِثْلُ نِصْفِ شَهَادَةِ الرَّجُلِ» قُلْنَ: بَلَى، قَالَ: «فَذَلِكِ مِنْ نُفَصَانِ عَقْلِهَا، أَلَيْسَ إِذَا حَاضَتْ لَمْ تُصَلِّ وَلَمْ تَصُمْ» قُلْنَ: بَلَى، قَالَ: «فَذَلِكِ مِنْ نُفَصَانِ دِينِهَا». [صحیح] - [متفرق عليه]

(247) – අඩු සර්ද් අල් කුද්ර (රූපයල්ලෙහි අන්තු) තුම්විසින් වත්තා කරන ලදී. අල්ලෙහිගේ දුනයණන් (සල්ලෙලෙහි අලයිහි වසල්ලම්) හඳු අවුරුදු හෝ නොමැඟි අවුරුදු දිනක සලක් ඉවු කරන ස්ථානය වෙත පිටත්ව ගියේය. පසුව එනුමාකන්තවින් අසලින් ගමන් ගන්නේය. එවිට එනුමණණක්මසේ ප්‍රච්ඡාහ: “අහෝකන්තා සමුහයනි! නුඩුලාදන් දෙන්න. සඛල්ලින්ම අපාගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඩුලති දකිමි.” යයි ප්‍රච්ඡාහ. එවිට ඔවුහු: ‘අල්ලෙහිගේ දුනයණන්! එය කවර හේතුවක් නිස්තවන් දී’යි විමසුවෙක්. එනුමණණය “නුඩුලාඅධික ලෙස ගෘහ කරන්නෙහුය. සම්යුත ගුණමකු වන්නෙහුය. නුවණනී පුරුෂයකුගේ අවබෝධිය දුරුකළ හකි කිසිවෙක් බුද්ධියෙන් හඳුගමෙන් හීන ඔබ අතරින් මස්ක නත්ත.” ඔවුහු: “අල්ලෙහිගේ දුනයණන්! අපගේ දහමෙහි හා බුද්ධියෙහි හීනහඩිය කුමක් ද?” යයි විමසා සිටියෙක්. එනුමා “කන්තවිකගේ සක්ෂිය පිරිමියකුගේ සක්ෂියෙන් අඩක් මෙන් නෙවින්නේද” එවිට ඔවුහු: ‘එසේය’ යයි ප්‍රච්ඡාහවෙක්. එනුමා “එයයි ඇයගේ බුද්ධියේ හීනහඩිය” යයි පවසාසිටි අතර “ඇය ඔසප් තත්ත්වයට පත් වූ විට සලක් ඉවු නෙකරනවානෙනුවේ ද? උපව්‍යය අන්හර දමනවානෙනුවේද” යයි විමසුහ. ඔවුහු: ‘එසේය.’ යයි පිළිතුරු දුන්නෙක්. එනුමා “එයයි ඇයගේ දහමේ පවතින හීනහඩිය.” යයි ප්‍රච්ඡාහ. [පූර්ව සභක සහිත හඳුසියකි] - [බ්‍රහ්ම භාමුස්ලිම් හි වත්තාවේ ඇතා]

විවරණය:

නඩි (සල්ලෙලෙහි අලයිහි වසල්ලම්) තුමණන් උත්සව දිනයේ සලක් ඉවු කරන ස්ථානයට පිටත්ව ගියහ. එනුමණණක්න්තවින් හට වෙනමම දේශනවික් කරන බවට පෙනෙන්ද දී තිබුණි. ඒ අනුව එදින එනුමණණයේ එය ඉවු කරමින් මෙසේ ප්‍රච්ඡාහ: අහෝ කන්තා සමුහයනි! නුඩුලා දන් දෙන්න. අධික ලෙස

පහක්ෂමන්තවහි නිරන වන්න. ඒ දෙක පහයන් මකී යමට වඩක් බලවත් කරණු දෙකකි. සඛ්‍යාත්‍යාල් අල් ඉස්රාගමනෙහි අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම තුළල් දක්කෙමි.

එවිට ඔවුන් අතරින් බුද්ධිමත් අභිමන්තවත් භාද්‍යක්මක් ඇති කන්තඩක්, 'අහෝ' අල්ලන්ගේ දූතයණනි! අපා ගින්නේ බහුතරයක් අප වීමට හේතු වූයේ කුමක් දී' හි වීමස්සිටියය.

එතුමතණයේට හේතු වූ කරණු මෙසේ පවස්සිටියහ. "තුමලා අධික ලෙස ගස කරන්නෙහුය; දෙස් නගන්නෙහුය. සම්යච ගුණමකු වන්නෙහුය." පසුව ඔවුන් ගත නබි (සල්ලේල්ලු අලයිහි වසල්ලම්) තුමතණමේසේ විස්තර කළහ. "බුද්ධියෙන් භා ආගමෙන් හීන වූ ඔබ අතරින් තුවණති, බුද්ධිමත්, අභිමන්තවත් පුරුෂයකු අඩ්ලවයාභාති කිසිවකු මඳක නත්."

ඇය, "අල්ලන්ගේ දූතයණනි! අපගේ දහමෙහි භාඛුද්ධියෙන් හීනහඩිය කුමක් ද?" යයි වීමස්සිටියය.

එතුමතණයේ මෙසේ පච්චාහ: "බුද්ධියේ හීන භඩිය යනු කන්තඩත් දෙදෙනෙකුගේ සක්ෂිය එක් පිරිමියකුගේ සක්ෂියට සමන වීමය. එය බුද්ධියේ හීනහඩියයි. දහමෙන් හීන වනුයේ ඔසප් භඩිය හේතුවෙන් දින ගණනඩක් සලන් ඉටු නෙකර රමුන් මූසයේ උපව්‍යයේ නිරන නෙව් සිටින බැඩින් එහි දි දහම් ක්‍රියවන්හි සිදුවන අඩුපැඩුවයි. එය ආගමෙන් සිදුවන හීනහඩියයි. නමුත් ඒ සඳහාමවුන් දෙස් නගනු ලබන්නේ නත්. පහයට හසු කරනු ලබන්නේ නත්. එය ඇගේ මැඹීමේ මුල් ස්වභඩිය වන බැඩිනි. එමෙන්ම මිනිසානිර්මණය කර ඇත්තේ, ඔහුව මවා ඇත්තේ දනයට ඇලුම් කරන, තම කටයුතුවලදී ඉක්මන්සුල්, අනුවතකම භාවෙනත් අඩුපැඩු සමගය. නමුත් ඔහු එමගින් අර්ථඩයට ලක්වීමෙන් පරිස්සම් විය යුතුය."

හඳිසයේ භරය:

1. කන්තඩින් අවුරුදු සලකය සඳහා පිටත්ව යම් භාජපදෙසට දීම ඔවුනට සතුවූ දෝකය.
2. සම්යත ගුණමකු වීම හඳුවා ලෙස ගෙය කිරීම මහයෝගකම් අතරින් එකකි. ර්ට හේතුව මෙහි දී අප්‍රාගින්න ගතා අවවශ්‍ය කර තිබීම එය මහයෝගයක් බව පෙන්වීමේ සලකුණක් වන බවිනි.
3. මෙහි දී දේව විශ්වාසය අඩු වීම හඳුවා වීම සම්බන්ධව විස්තර කේරී ඇත. කවරෝකුගේ නමුදුම් අධික වූයේ ද ඔහුගේ විශ්වාසය හා ඔහුගේ දහම වර්ධනය වනු ඇත. කවරෝකුගේ නමුදුම් අඩු වූයේ ද ඔහුගේ දහම ද හීන වී යනු ඇත.
4. නවචිත තුමාමෙස් පවසයි: "වර්ධනය හැසීනහඩිය ගතා බුද්ධිය පිළිගන්නක් මෙන්ම දේව විශ්වාසය ද එලෙසමය. කන්තඩින් තුළ ඇති හීන හඩිය මෙනෙහි කිරීමෙන් ඒ සඳහා වූනට දෙස් නැගීම මෙහි දී අපේක්ෂානෙනුකරේ. සඛ්‍යාත්මක එය මැඟීමේ මූල ස්වභාවයයි. ඒ ගතා පවතින අවවශ්‍ය, ඔවුනට අර්ථය ඇති වීම ගතා වූ අනතුරු ඇගෙවීමකි. එබ්‍යාත්ම දඩුවම පෙළ ගැස්තුයේ සඳහන් කරනු ලැබූ ගුණමකුහඩිය හා වනත් දැන්තුවෙන් මිස හීනහඩිය මත නෙතුවී. එමෙන්ම කෙනෙක් තුළ දහමේ පවතින හීනහඩිය පහයට හේතුවන දැඩ් පමණක් සීමවන්නේ නත්‍ය අතර එය ර්ට වඩාපෙනු බව මතයක් ගනී.
5. දහුම හදුරන්නාදහුමත්තනුගත් හඳුනුගමිකයා අනුගමනය කරනු ලබන්නතුගත් ඔහුට එහි අර්ථය ප්‍රභාසිලි

නෙවින්නේ නම්, පවසන ලද දැඩිලිබද සම්බන්ධීතය කළ යුතු වේ.

6. සඛ්‍යාචීන්ම කන්තඩිකගේ සක්ෂිය පිරිමියන්ගේ සක්ෂියේ අඩකි. එය ඇයගේ ධරණ හකියා හින වන බැඳිනි.
7. "බුද්ධියෙන් හඡාගමෙන් හින ඔබ අතරින් මදක තත." යන ප්‍රක්ෂාය සම්බන්ධයෙන් ඉඩිනු හජර් තුමෙමසේ පවසයි: "මට මෙයින් පෙනී යන්නේ අපව්‍යීන්ගෙන් බහුතරයක් දෙනාලෙස ඔවුන් පත්වීමට සමස්ථ හේතුව නම් 'බුද්ධිමත් මිනිසේකුගේ බුද්ධිය අවශ්‍ය නෙවන දැකරන හකියන තරම පහ කිරීම සඳහා ඔවුන් හේතුවක් බවට පත්වන බැඳිනි.' පසිය තුළ ඔවුන් ඔහුට හවුල්කරුවන් වන අතරම එය වර්ධනය කරනි."
8. කන්තඩික් ඔසප් තත්ත්වයේ පසුවන ක්‍රිය තුළ සලක් ඉටු කිරීම හැඳුපව්‍යයේ නිරන වීම තහනම් වේ. එමෙන්ම දරු පූජානියෙන් පසු රුධිර වහනය වන කන්තඩින්ගේ තත්ත්වය ද එලෙසමය. ඔවුන් පිරිසිදුහඩියට පත් වූ පසු පමණක් අත පසුව උපව්‍යය නැඹුත ඉටු කළ යුතු වේ.
9. නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ යහපත් ගතිගුණ නම්, කන්තඩින් ඇසුළු ප්‍රග්‍රෑන්වලට දෙස් නළීමෙන් තෙරව හඡාහංකරයෙන් තෙරව එතුමණන්පිළිතුරු සඡියුහා.
10. ඉඩිනු හජර් තුමෙමසේ පඩිසිය. "සඛ්‍යාචීන්ම සඳකාහෙවත් ද්‍රානය දඩුවම වලුක්වනු ඇත. සඛ්‍යාචීන්ම එය මැඟීම් අතර සිදුවන පසකම්වලට ප්‍රතිකර්මයක් වනු ඇත."
11. නවවී තුමෙමසේ පඩිසිය. "කන්තඩින් තුළ ආගමේ හිනහඩිය ඇති වනුයේ, ඔවුන් ඔසප් ක්‍රිය තුළ සලකාය හා

උපව්‍යය අත්හරින බඩිනි. කටරේකු අධිකව නමුදුම් ඉවු කරන්නේ ද ඔහුගේ දේව විශ්වස්‍යය භූමිහුගේ දහම වර්ධනය වනු ඇත. කටරේකු තම නමුදුම්හි අඩුප්‍රා ඇති කරන්නේ ද ඔහුගේ දහමෙහි ද අඩුප්‍රා ඇති වනු ඇත. ආගම හීන භාෂියට පත්වීම යනු ඇතැම් විට එය ප්‍රසාදක් වන ආකර්ෂණීය පිහිටයි. එය යමෙකු සලකය හෝ උපව්‍යය හෝ ඔහුට අනිවත්සය කරන වෙනත් නමුදුම් අතරින් කිසිවක් හෝ කිසිදු හේතුවකින් තෙරව අත්හරින කෙනෙකු මෙනි. ඇතැම් විට ප්‍රසාදක් නෙවින ආකර්ෂණීය පිහිටයි. එය ජ්‍යුම්ප්‍රාථ හෝ කිරීම හෝ ඔහුට අනිවත්සය නෙවින දෙයක් කිසිදු හේතුවකින් තෙරව අත්හරින කෙනෙකු මෙනි. ඇතැම් විට ලලකෙරෙන අයුරින් පිහිටනු ඇත. එය ඔසස් තත්ත්වයේ පසුවන කන්තාඩක් සලකය හා උපව්‍යය අත්හරින්නක් මෙනි."

(10011)

(248) - عَنْ عُقْبَةَ بْنِ عَامِرٍ رضيَ اللَّهُ عنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِيَّاكُمْ وَالدُّخُولَ عَلَى النِّسَاءِ» فَقَالَ رَجُلٌ مِّنَ الْأَنْصَارِ: يَا رَسُولَ اللَّهِ، أَفَرَأَيْتَ الْحَمْوَ؟ قَالَ: «الْحَمْوُ الْمَوْتُ». [صحیح] - [متفق علیہ]

(248) - අල්ලන්ගේ දුනයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව උක්බන් ඉඩිනු ආමිර (රූපයල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. "කන්තඩින් අතරට පිවිසීම ගනු මම නුඩුලත අවවැඳ කරමි" යයි ප්‍රච්ඡන. එවිට අන්සත්වරුන් අනුරින් වූ මිනිසෙකු අල්ලන්ගේ දුනයක්න්, "හම්වූ පිළිබඳ ඔබ කුමක් සිතන්නෙහි ද?" යයි විමසුවේය. (එවිට) 'හම්වූ මරණය වේ' යයි එතුමාප්‍රච්ඡනවේය. [පුරුෂ සඩක සහිත භාජිසයකි] - [බුහත් භා මුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

පිටස්තර කන්තඩින් සමග මිගු වී එකට කටයුතු කිරීම ගනු නැඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක් අවවැඳ කළහ. එතුමණක් "කන්තඩින් අතරට ඔබ පිවිසීම භා ඔබ අතරට කන්තඩින් පිවිසීම ගනු ඔබ ප්‍රවේශම් වන්න" යයි ප්‍රච්ඡන.

එවිට අන්සත් පුද්ගලයකු: සම්යෙන් නස්න් වන සම්යෙන් සහෙක්රයාමහුගේ සහෙක්රයෙන් පුත්‍රාමහුගේ මත්‍යභාෂ්ඨහුගේ මත්‍යෙන් පුත්‍රන්, මහුගේ සහෙක්රයෙන් පුත්‍රවත්නි විවෘත නෙවු අය ඇයට විවෘත කරදීමට අනුමතිය ඇති උද්විය ගනු ඔබේ අදහස කුමක්දැයි විමස්සිටියේය.

එවිට සල්ලල්ලහු අලයිහි වසල්ලම් තුමණක්මෙසේ ප්‍රච්ඡන: "මරණය ගනු ප්‍රවේශම් වන්නක් මෙන් මහු ගනු ද ඔබ ප්‍රවේශම් වන්න. එවත්නි අය සමග තනිවීම දහම තුළ අර්බුද භාවිතනය ගෙකි නමුගන්නට ඉඩ සලසනු ඇතා. සම්යෙන් පියාහාමහුගේ දරුවන් හරු සම්යෙන් සෙසු ලැනීන් විවෘත වීමේ හකියා ඇති

බලින් ඔවුන්ගෙන් වළකී සිටිම වඩත් උචින ය. සම්යාගේ සම්පූද්‍නත් සමග තනිවීමේ අවස්ථා සෙසු අය සමග තනිවීමේ අවස්ථාවින්ට වඩා අධිකය. ඔවුන්ගෙන් ඇති වන හකිය සෙසු අයගෙන් ඇතිවන හකියට වඩා අධිකය. අර්ඛ ඇතිවීමේ හකියට වඩාය. ඊට හේතුව කිසිදු විරෝධ්‍යකින් තෙත්ව ඔහුට එම කන්තව වෙන ලාභාවීමටන් ඇය සමග තනිවීමටන් ඉඩ අවස්ථාවෙන් බැඳීමි. ඇයගෙන් එය වළක්වාගැන නොහැකි වේ. එහි දී නොසැලකිලිමන්හඩයෙන් යුතුව එසේ තුරුවීමෙන් මිනිසා තම සහෝද්‍රයන්ගේ බිරු සමග තනිව සිටින්නට ඉඩ සළසෙයි. ඔහු මහරම් නොවන මිනිසාමෙන් නොවී, ඔහු විසින් සිදුවන අංශීලංචරය හාදුම්පත්‍රය අනුව ඔහු මරණයට සමන වන්නේය. එහොයින් සඛ්‍යාත්‍යාත්මක ඔහු ඉන් වළකී සිටිය යුතු ය."

හදිසෙයේ පරාය:

- දුරඛිතයේ කඩතුරව වළක්වීම සඳහා පිටස්තර කන්තවින් අතරට පිවිසීමේ හාකුවුන් සමග තනිවීමේ තහනම.
- කන්තවිකට මහ්රම් නොවන සම්යාගේ සහෝද්‍රයා ඔහුගේ ඇතින් අතරින් පිටස්තරයන් සම්බන්ධයෙන් වූ පෙෂු ප්‍රකණයකි මෙය. තනිවීමේ හකියට ඇති අවස්ථාවින්හි එසේ පිවිසීම ගැන සළකිලිමන් විය යුතුය.
- නපුරකට ව්‍යුතු ඇතුළු යන බිය තිස්තවන්, පෙෂුවේ වරදී සිදුවීය හකි තත්ත්වලින් දුරස්වීම.
- නවවී තුමාමෙසේ පවසයි: භාෂ්විගෙරදයින්ගේ ඒකමතික අදහස වනුයේ 'හම්වු' නත්තහෙත් එහි බහුවචනය වන අභ්‍යන්තර අරඹී පදයෙන් කන්තවිකගේ ස්වඛීපුරුෂයන්ගේ පියා ඔහුගේ බ්‍යාපාන්තමහජ්පා ඔහුගේ සහෝද්‍රයා, ඔහුගේ සහෝද්‍රයන්ගේ පුතා ඔහුගේ මත්ස්‍යවන් ඇතින්ය.

එමෙන්ම අහ්තන් යන අරඩි පදයෙන් බිරියගේ දෙනීන් පිළිඹුව් වේ. තවද අස්හන් යන අරඩි පදයෙන් අමුසම් දෙවර්ගයට අයන් දෙනීන් පිළිඹුව් වේ.

5. හම්වූ යන අය මරණයට සමන කර ඇත. ඉඩිනු හජර් තුමා පටසසිටිනුයේ, අරඩිවරැ පිළිකුල් සහගත දැඟන වර්ණනා කරනුයේ 'මචින්' හෙවත් මරණය යනුවෙනි. එසේ සමන කිරීමේ ස්වරුපය නම්, සඛ්‍යින්ම පෙනෙයේ ව්‍යුණේ නම් එය දහමේ මරණය යි. පණපයේ වැඩි ගල් ගසමරුදීම් අනිවත්සය වූයේ නම් එය ජීවිතයේ අවසනයයි. ඊර්ජ්‍යාත්මක ඇයට දික්කස්ඳ කිරීමට ඔහුට පෙළඳවුයේ නම් තම ස්වතිපුරුෂයන් වෙන්වීම ඇයගේ වින්ඩයයි.

(5888)

(249) - عن أبي موسى رضي الله عنه أن النبي صلى الله عليه وسلم قال: **«لَا نِكَاحَ إِلَّا بِوَلَىٰ»**.

[صحیح] - [رواه أبو داود والترمذی وابن ماجه وأحمد]

(249) – නලි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඩු මූසා(රුඩියල්ලේනු අන්හු) තුම්විසින් මෙසේ වත්තකරන ලදී. “හරකරුවකු නෙමති ව විවහයක් නත්.” [පූර්ව සඩක සහිත භාෂ්‍යයකි] - []

විවරණය:

කන්තබිකගේ විවහය, හරකරුවකු විසින් සිදු කරනු ලබන විවහ ගිවිසුමක් හරහාමිස වලංගු නෙවත බව නලි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන්හාදිලි කළහ.

හඳිසයේ භරය:

1. විවහය වලංගු වීමේ දී එක් කෙන්දේසියක් වනුයේ හරකරුවකු සිටිමය. වලී හෙවත් හරකරුවකු නොමැතිව විවහය සිදු වූයේ නම්, හෝකන්තව තමන් විසින්ම විවහය කර ගන්නේ නම් හෝම විවහය වලංගු වන්නේ නත.
2. වලී හෙවත් හරකරුවිය යුත්තේ ඔහු කන්තවට වඩත් සම්පූ තු තහත්තය. වඩත් සම්පූ කෙනෙකු සිටිය දී දුරින් සිටින හරකරුවකු විසින් ඇයට විවහ කර දෙනු නොමැති.
3. හරකරුවසම්බන්ධයෙන් ගත් කළ: ඔහු වඩිවියට පත් වූ අයකු විය යුතුයි. පිරිමියෙකු විය යුතුයි. විවහයේ හෝද නරක පිළිබඳ දහුම අති මගපෙන්වන්නෙකු විය යුතුයි. හරකරු අතර හාසාර කරනු ලබන තහත්ත්‍යතර දහුම පිළිබඳ එකතනවක් තිබිය යුතුයි. ඒ අනුව, කවරෙකු මෙම ගුණාගවලින් වර්ණනකරනු නොවුවේ ද විවහ ගිවිසුමේ දී හරකරන්වය දරන්නට ඔහු සුදුස්සෙකු විය නොහැක.

(58066)

(250) - عَنْ عَائِشَةَ أُمَّ الْمُؤْمِنِينَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «إِنَّمَا امْرَأٌ نَّكَحْتُ بِغَيْرِ إِذْنِ مَوَالِيهَا، فَنِكَاحُهَا بَاطِلٌ - ثَلَاثَ مَرَّاتٍ - فَإِنْ دَخَلَ بِهَا فَالْمَهْرُ لَهَا بِمَا أَصَابَهُ مِنْهَا، فَإِنْ تَشَاجَرُوا فَالسُّلْطَانُ وَلِيُّ مَنْ لَا وَلِيَّ لَهُ». [صحيح] - [رواه أبو داود والترمذى وابن ماجه وأحمد]

(250) - අල්ලන්ගේ දූතයක්න් (සිල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව දේවත්වය විශ්වසී කරන්නන්ගේ මණ්ඩක වූ ආඉෂා(රැලියල්ලහු අන්හා) තුමිය විසින් මෙසේ වත්තාකරන ලදී: "කවර හෝ කන්තඩක් ඇයගේ හරකරුවක් අනුමතියෙන් නෙරව විවහ වූවය ඇයගේ විවහය වලංගු නත්‍ය යිසි තුන්වරක් පවසා ඇය සමග පහසු විද ඇති බළුන් ඇයට පිරිනමන ලද විවහ ත්‍යාගය ඇය සතු වේ. හරකරුවන් ගැඹු ඇති කර ගන්නේ නම් හරකරුවකු නෙමති වන අයට හරකරු වනුයේ පැනුකයාය." [පූර්ව සංඝ සහිත හඳුසියකි] - []

විවරණය:

කන්තඩක් ඇගේ හරකරුවන්ගේ අනුමතියෙන් නෙරව විවහ වීම නඩී (සිල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක් අවව්‍ය කළහ. සඛලුන්ම ඇගේ විවහය වලංගු වන්නේ නත්‍ය. මෙය එනුමණක් තුන්වරක් පවසාසිටියහ. එය සිදු නෙඩිය යුත්තක් විය.

ඇගේ හරකරුගේ අවසරයෙන් නෙරව විවහ කරගත් අයකු ඇය සමග පහසු විද නිඩී නම්, ඇගේ යෙති මත්ගය හරහා සංසර්ගයේ නිරත වීම හේතුවෙන් මුළු මහර් ප්‍රමණයම ඇය සතු විය යුතුය.

විවහ ගිවිසුමේ හරකරන්වය ගත්‍ය සම හරකරුවන් අනර ගැඹු ඇති වී නම්, ඇගේ යහපත නිරීක්ෂණය කරමින් ඔවුන් අනරින් පෙරවුගණියකු හට ගිවිසුමේ වගකීම ප්‍රභාරේ. එසේ

හරකරු ඇයට විවහ කර දීමෙන් වළැකි සිටියේ නම්, ඇය හරකරුවකු නොති තහත්තියක් මෙනි. එවිට පැණකයාහෝ ක්‍රිවරයාහෝමුවුන් මෙන් කටයුතු හරව කටයුතු කරන්නකු ඒ සඳහා ඉදිරිපත් විය යුතුය. මෙවති තන්ත්වයක් නොවී නම්, හරකරුවකු සිටිය දී පැණකයට ඇයගේ හරකරුවකු විය නොහැක.

හදිසයේ භාරය:

1. විවහය වලංගුවේම සඳහා හරකරුවකුගේ අවශ්‍යතාව එක් කෙන්දේසියකි. මිට පටහති යමක් කිසිදු සහඩිවරයකු විසින් වත්තාවූ බවට වත්තවික් තමන් නොස්න්නාවට ඉඩුනුල් මුන්දිර් තුම්බිසින් ප්‍රකාශ කර ඇත.
2. වලංගු රහිත විවහයක දී විවහ වූ එම පුද්ගලයායේ සමග ලිංගිකව ඇසුරු කර ඇත්තම් මහර මුදල ඇයට තියම වනු ඇත.
3. කන්තවිකට හරකරුවකු නොති නම් ඇගේ හරකරු ලෙස පැණකයාපෙනී සිටිනු ඇත. එය ප්‍රතිමෙන්ම හරකරුවකු නොවුව ද ඇයට විවහ කර දීමට ඔහු වළැකි සිටිය ද එක සමනය.
4. හරකරුවකු නොති අයගේ හරකරු ලෙස පැණකයා සලකනු ලැබේ. හරකරුවකු නොති අවස්ථාවක හෝමුහු තිද්‍යාසට කරුණු ඉදිරිපත් කරන අවස්ථාවක ඔහුගේ ස්ථානයේ ක්‍රිවරයාපෙනී සිටිනු ඇත. ර්ව හේතුව මෙම ප්‍රග්‍රැනයේ දී ඔහු වෙනුවෙන් පෙනී සිටින අයකු අවශ්‍ය වන බවිනි.
5. විවහ කර දීමේ දී හකරුවකුගේ අවශ්‍යතාව ඇයගේ අයිතිය ඇයට අහිමි කරන්නක් නොති. ඇය සතු අයිතිය

- ඇයට හිමිය. ඇගේ අවසරයෙන් තොත්ව ඇයට විවහ කර දීමට ඇගේ භරකරුට අනුමත වන්නේ නත.
6. වලංගු විවහයක කෙන්දේසි වනුයේ: පළමුවන්න, විවහ දිවියට පිවිසෙන යුවලක සම් සම්පීකයකුම ඒ ගත ඇග්‍රෑමෙන් ඩෝත්ම් කිරීමෙන් නොවූ වෙනත් ක්‍රමයකින් නොවූ විවහය නියම කර ගනීම. දෙවන්න: යුවලක සම් සම්පීකයකුම අනෙකඩ පිළිගනීම. තුන්වන්න: කන්තඩක් සඳහා ඇගේ භරකරු ගිවිසුමේ භරකරන්වය දැඟීම. සිව්වන්න: විවහ ගිවිසුම සඳහා සක්ෂිකරුවන් ඉදිරිපත් කිරීම.
 7. විවහ ගිවිසුමට භරකරන්වය දරණ භරකරු තුළ නිබිය යුතු කෙන්දේසි වනුයේ: පළමුවන්න, සහජ බුද්ධිය නිබිම, දෙවන්න, පිරිමියෙකු වීම, තුන්වන්න, වඩිවියට පත්ව සිටීම. එනම් වයස අවුරුදු පහළෙබඳ නොශ්‍රකු මෙත්න අවදියට එළඹීම. සිව්වන්න: එකම ආගමක් වීම. දේවන්වය ප්‍රතික්ෂේප කරන්නකු මූස්ලිම්වරයකුට නොමුස්ලිම් කන්තඩකට නොමුස්ලිම් කන්තඩකට නොමුස්ලිම් විය නොහැකි අතර මූස්ලිම්වරයකු දේවන්වය ප්‍රතික්ෂේප කරන පිරිමියකුට නොමුස්ලිම් කන්තඩකට නොමුස්ලිම් විය නොහැකි. පස්වන්න: දූෂිතකම් නත් යුත්ති සහගත අයකු වීම. ඇයට විවහ කර දීමේ කටයුත්ත භරගන්නයකු තුළ එහි යහපත ගත සලකකළන අයකු වීම ඇයට ප්‍රමණවත්ය. භයවන්න: භරකරු අයෙනායකු නොවී මගපෙන්වන්නෙකු විය යුතුය. එනම් විවහයේ යහපත භාජ් ගත ප්‍රමණවත් සේ දන්නයාදුනන භක්‍රියා ඇති අයකු වීම.
 8. විවහකර දීමේ දී කන්තඩ සඳහා භරකරුවන් පත් කිරීමේ පිළිවෙළක් ඉස්ලිමිය නීතියෙන් අතර පවතී. සම්පතම

හරකරුවානෙනෑත්ති අවස්ථාවික හෝමුගේ කෙන්දේසී සම්පූර්ණ නොවූ අවස්ථාවික මිස ඔහු අඩුවට කටයුතු කිරීම සුදුසු තහා. කන්තවිකගේ හරකරුවිය යුත්තේ ඇගේ පියා. පසුව ඇය සම්බන්ධයෙන් අන්තිම කමත්ත ප්‍රකාශ කර ඇති තහාත්තය. පසුව ඇගේ පිය පත්‍රවයේ සියා. ඒ අනුව පෙළපතින් ඉහළට පිළිපෑය යුතුය. පසුව ඇගේ දරුවය. පසුව දරුවන්ගේ දරුවන්ය. එසේ පහළට පිළිපෑය යුතු වේ. පසුව දෙම්ඩියන්ගේ සහෙත්රයන්ය. (එක කුස උපන් සහෙත්රයන්ය) පසුව පිය පත්‍රවයේ සහෙත්රයන්ය. පසුව පිය පත්‍රවයේ මහජ්පාහාජ්පත්‍රයන්ය පසුව ඔවුන්ගේ දරුවන්ය. පසුව වඩත් සම්පූර්ණය ඇතින්ය. දේපල උරුමය මෙන් වඩත් උරුමකම් පන ඇතින්ය. මූස්ලිම් පැණකයා. එමෙන්ම හරකරුවකු නොති අවස්ථාවික හකරුවකු ලෙස පෙනී සිටීමට අවසරය ඇති කඩ්වරයා මෙන් කටයුතු හර තහාත්තය.

(58067)

(251) - عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «مَلْعُونٌ مَنْ أَتَى امرأَةً فِي دُبْرِهَا». [حسن] - [رواہ أبو داود والنسائی فی الکبری وأحمد]

(251) – අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු පුරෙයිරා (රූපයල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. "කවරෙකු තම බිරිය සමග ඇගේ ගුද මත්ගයේ සංසර්ගයේ යෙදෙන්නේ ද ඔහු ගස කරනු ලැබූ අයෙකි." [හසන් ගණයට අයන් හදීසයකි] - []

විවරණය:

"සම්බාතම බිරිය සමග ඇගේ ගුද මත්ගයේ සංසර්ගයේ යෝදීම ගනා නැඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණණ්ට්වවදී කළහ. සඛලීන්ම ඔහු අල්ලන්ගේ කරුණුන් ඉවත් කරනු ලැබූ, ගස කරනු ලැබූ අයෙකු වේ. සඛලීන්ම එය මහාප්‍රයන් අතරන් මහාප්‍රයන් අයෙකි."

හදීසයේ භරය:

1. කන්තවින්ගේ ගුද මත්ගය හරහස්සර්ගයේ නියුතීම තහනම් කිරීම.
2. බිරියගේ ගුද මත්ගය හඳු ගැරිරයේ සේසු අවයවයන්හි පහස විදීම අනුමතය.
3. අල්ලන්ගේ නියෙන්ය පරිදි මූස්ලිම්වරයකු තම බිරිය සමග සංසර්ගයේ නියුතීය යුත්තේ ඇගේ යෙන්ම මත්ගය හරහය. ගුද මත්ගයේ සංසර්ගයේ නියුතීම සහජ ධර්මනව දූෂින කරන්නක් හෘරම්පරව විනාන කරන්නක් වේ. එමෙන්ම සහජ ක්‍රියවිලිවය එය පටහන් වන අතර ස්වං පුරුෂයනා බිරිය යන දෙදෙනතම දැඩි හනිය සිදු කරයි.

(252) - عن عقبة بن عامر رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «أَحَقُّ
الشُّرُوطِ أَنْ تُؤْفُوا بِهِ مَا اسْتَحْلَلْتُمْ بِهِ الْفُرُوجَ». [صحيح] - [متفق عليه]

(252) - අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව උක්බන් ඉඩිනු ආමිර (රූපියල්ලනු අන්හු) තුමා විසින් මෙසේ වත්තකරන ලදී. “කෙන්දේසි අතරින් ඉටු කිරීමට වඩත් සුදුසුම වනුයේ, නුම්ලකීමේගෙන්දිය අනුමත කර ගත් දය.” [පූර්ව සඩක සහිත හඳුසයක්] - [බූහන් භාමුස්ලීම් හි වත්තක් ඇතා]

විවරණය:

ඉටු කිරීමට වඩත් වදුගත්ම කෙන්දේසිය වනුයේ කන්තැබ සමග පහස විදිමට අනුමත කර ගැනීමේ දී හේතුවූ දෑඉටු කිරීමයි. එනම් විවහ ගිවිසුමක බිරියට අවශ්‍ය අනුමත කෙන්දේසියයි.

හඳුසයේ භරය:

1. ස්වං්‍යාප්‍රායෝගිකිරිය යන දෙදෙනුකුවුන් එකිනෙකා සම්බන්ධයෙන් පිළිපෘතිය යුතු කෙන්දේසි ඉටු කිරීමේ අනිවත්යය භවිය. නමුත් අනුමත දැන්හනම් කිරීමේ හෝ තහනම් දැනුමත කිරීමේ කෙන්දේසි භර.
2. විවහයේ කෙන්දේසි ඉටු කිරීම සේසු සියල්ලටම වඩා වදුගත් වේ. හේතුව සඛාලීන්ම එය ලිංගික පහස අනුමත කිරීම සඳහා යුවමත් වන කරුණක් වන බවිති.
3. විවහයේ කෙන්දේසි පූර්ණවත් කිරීම ගනු අවබෝධනය කරමින් ඉස්ලම් තුළ විවහයට ඇති ස්ථාවරයේ වදුගත්කම පෙන්වයි.

(253) - عن عبد الله بن عمرو رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم قال: «الدُّنْيَا مَتَاعٌ، وَخَيْرُ مَتَاعِ الدُّنْيَا الْمَرْأَةُ الصَّالِحةُ». [صحيح] - [رواه مسلم]

(253) - සඛල්වීන්ම අල්ලන්ගේ දැනයණන් (සල්ලල්ලහු අලයිනි වසල්ලම්) ප්‍රකණ කළ බවට අබ්දුල්ලන් ඉඩිනු අම්ර් (රැලියල්ලහු අන්හුම්) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. "මෙලෙබූ හුක්නි විදින්නකි. මෙලෙබූ හුක්නි විදින දැසින් වඩක් උතුම් වතුයේ ධත්මික කන්තඩිය." [පූර්ව සංඝ සහිත හදිස්යකි] - [ඉමම් මුස්ලිම එය වත්තාකර ඇතා]

විවරණය:

සඛල්වීන්ම මෙලෙබූ වනහි, එහි ඇති දැටික කළකට හුක්නි විදිනු ලබන අතර පසුව ඒවාඉවත්ව යයි. සඛල්වීන්ම එසේ හුක්නි විදින දැසින් වඩක් උතුම් වතුයේ දහම් කන්තඩිය. ස්වත්මිපූරුෂයා ඇය වෙන බලන විට ඇය ඔහුව සතුවූ කරයි. ඇයට අණ කළ විට ඇය අවනත වෙයි. ඇයගෙන් දුරස් වූ විට ඔහුව ඇය තුළ ආරක්ෂකරන අතර ඔහුගේ ධනය ද ඇය ආරක්ෂකරනු ඇත.

හදිසයේ භරය:

1. අල්ලන් තම ගත්තන්හට අනුමත කර ඇති මෙලෙබූ යහපත් දැකිසිදු නස්නියකින් හෙත්වචකින් තෙරව හුක්නි විදිමේ අනුමතිය.
2. දහම් බිරියක් තෙත්තනීම සඳහා නන්දු කරවීම. හේතුව සඛල්වීන්ම තම පරමධිපතිට අවනත වන සම්යුත ඇය සහකරියක් වන බ්ලීනි.

3. මෙලෙඩ් භුක්ති විදින හණ්ඩ් අතරින් උතුම් වනුයේ
අල්ලහෝට අවනත වීමේ දී වන දැහැස් සඳහා පකර කරන
දියි.

(5794)

(254) - عَنْ جَرِيرِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: سَأَلْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ نَظَرِ الْفُجَاءَةِ فَأَمَرَنِي أَنْ أَصْرِفَ بَصَرِي. [صحیح] - [رواہ مسلم]

(254) - ජරීර් ඉඩිනු අබ්දුල්ලහෝ (රූපියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී: හඳිසි බල්ම ගන මම අල්ලහෝගේ දිනයක්න්ගෙන් (සල්ලල්ලහු අලධිහි වසල්ලම්) වීමසාසිටියෙමි. එවිට මගේ බල්ම මාවෙනතකට යෙමු කළ යුතු යුත් එතුමණක් මට නියෙන් කළහ. [පූර්ව සංඛ්‍යා සහිත හඳිසියකි] - [ඉමත් මුස්ලිම් එය වත්තකර ඇතු]

විවරණය:

ජරීර් ඉඩිනු අබ්දුල්ලහෝ (රූපියල්ලහු අන්හු) තුමා නඩි (සල්ලල්ලහු අලධිහි වසල්ලම්) තුමණක්න්ගෙන් පිරිමියෙක් පිටස්තර කක්තවික් කිසිදු අපේක්ෂවිකින් තෙරව හඳිසියේම දකින්නට ලඟීම ගන වීමසාසිටියේය. එවිට නඩි (සල්ලල්ලහු අලධිහි වසල්ලම්) තුමණක් එය ඔහු දැනගන් වහුම වෙනත් පත්තකට වෙනත් දෙසකට ඔහුගේ මුහුණ හරවිය යුතු බව ඔහුට නියෙන් කළහ. එවිට ඔහු කෙරෙහි ප්‍රසාදක් නොපිහිටනු ඇතු.

හඳිසයේ භරය:

1. බල්ම පහන හෙළීමට දිරි ගන්වීම

2. හදිසීයේ සහ බලනුපතරක්තුවකින් තෙරව්, බැඳීමට තහනම් දෙයක් ඇස් ගුවනහෙක් ඒ දෙස නිරන්තරයෙන් බැඳීමෙන් වළකින මෙන් අනතුරු ඇගැවීම.
3. මෙහි දී, කන්තඩින් දෙස බැඳීමේ තහනම සහඛවිරුන් අතර ස්ථාපිතව තිබූ කරුණක් විය. අනපේක්ෂිතව කන්තඩින් දෙසට තම ඇස් ගුවනේ නම්, එවත්නේකුගේ නීතිය උච්චමනාත්වන්ම බලන කෙනෙකුගේ නීතියට සමන දැඟී නැඩී (සල්ලල්ලෙනු අලෙයිහි වසල්ලම්) තුමණන්ගෙන් ජරීර් (රුශියල්ලෙනු අන්හු) තුම්ඩිමසසිටීමෙන් එය සනාධා වේ.
4. මෙහි දී ජරීර්ආට ගන්තන්ගේ යහපත ගත් සලකිලිමන් වී ඇත. ඇත්තෙන්ම කන්තඩින් දෙස බැඳීම ඔවුනට තහනම් කර ඇත්තේ ලෙකික වශයෙන් හෝරලේඩ් වශයෙන් පෙළ ගැසන අකුසල් නිසිතවනි.
5. සහඛවිරුන්, තමන්ට ඇති වූ ගඹලු සම්බන්ධයෙන් නැඩී (සල්ලල්ලෙනු අලෙයිහි වසල්ලම්) තුමණන් වෙත ගෙස් වීමසා ඔවුන් දැන ගත්හ. එමෙන්ම පෙළු ජනතඩිට ඇතිවන ගඹලු තිබේ නම් ඔවුන් ඔවුන්ගේ විද්‍යුතුන් වෙත ගෙස් ඒවාගත් විමසනාගත යුතුය.

(8902)

(255) - عَنْ أَنَّسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: صَحَّى التَّبَيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِكَبْشِينِ أَمْلَاحِينَ أَفْرَنِينَ، ذَبَحَهُمَا بِيَدِهِ، وَسَمَّى وَكَبَرَ، وَوَضَعَ رِجْلَهُ عَلَى صِفَاهِهِمَا. [صحيح] - [متفق عليه]

(255) - අනස් (රූපයල්ලෙහු අන්තු) තුම්බිසින් මෙසේ වත්තකරන ලදී: නබ් (සල්ලල්ලෙහු අලෙයිහි වසල්ලම්) තුම්ණණ්ඩාං සහිත කළ සහ සුදු මිග්‍රින බලුල්වන් දෙදෙනෙකු කප කළ අතර, එය එතුම්ණන් විසින්ම කපා හරින ලදී. එතුම්ණය් 'බිස්මිල්ලෙහි' (අල්ලෙහිගේ නමයෙන් ආරම්භ කරමි) අල්ලෙහි අක්බර් (අල්ලෙහි අති ග්‍රේෂ්‍යාධිය)! යුත් පවසා එතුම්ණන්ගේ පැහැදිලි උන්ගේ බෙල්ල මත තඟුහා. [පූර්ව සබක සහිත හඳුසියකි] - [බූහන් භාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

අං සහිත කළ සුදු මිග්‍රින පිරිමි බලුල්වන් දෙදෙනෙකු ර්දුල් අල්හාදින නබ් (සල්ලල්ලෙහු අලෙයිහි වසල්ලම්) තුම්ණය්තම අතින්ම කපා හරිය බවත් එහිදී එතුම්ණය් 'බිස්මිල්ලෙහි' (අල්ලෙහිගේ නමයෙන් ආරම්භ කරමි) අල්ලෙහි අක්බර් (අල්ලෙහි අති ග්‍රේෂ්‍යාධිය)! යුත් පවස්සිටි බවත් එතුම්ණන්ගේ පැහැදිලි උන්ගේ බෙල්ල මත තඟු බවත් අනස් (රූපයල්ලෙහු අන්තු) තුමාවිසින් වත්තකරන ලදී.

හඳුසයේ නැරය:

1. අල්හාදුන්සව දින උල්හිය්යාම් ආගමනුගත කරන ලද්දකි. ඒ සම්බන්ධයෙන් සියලු මුස්ලිම්වරු එකග වී ඇත්තන්.
2. උල්හිය්යාම් දී වඩත් උනුම වනුයේ නබ් (සල්ලල්ලෙහු අලෙයිහි වසල්ලම්) තුම්ණන් කවර සත්වයකු උල්හිය්යා වගයෙන් ලබාදුන්නේ ද එම වර්ගයෙන්ම එය වීමය. එය

නෙතට දකුම්කළ වන බේතින් හැඳගේ මාග හැඳගේ මේදය වචන් පිවිතුරු වන බේතිනි.

3. නවවී තුමාමෙස් පවසයි: තම උල්හිය්යසන්වයනමන් විසින් කපාහාරීමේ වගකීම දෑත්ම වචන් යෙන්සය වේ. යම් කිසි කරණවක් මත හර එය කපාහාරීමට වෙනත් කිසිවකුට හත නොදිය යුතුය. එසේ වුව ද එය කපාහාරින අවස්ථාවේ සහභාගී වීම සනුවු දයකය. එහි දී එය මූස්ලිම්වරයකුට පවරන්නේ නම් කිසිදු විරැද්ධන්වයකින් තෙතුව එය අනුමත වන්නේය.
4. ඉඩිනු හජර් තුමාමෙස් පවසයි: සන්වයකපන විට එහිදී බිස්මීල්ලයින් යුති ප්‍රතිස්ථාපනය සමග අල්ලනු අක්බර් යුති තක්බීර් ප්‍රතිස්ථාපනය සනුවුදයක වේ. එමෙන්ම උල්හිය්යා සන්වයගේ දකුණු බෙල්ල මත පහැදි තංමීම ද සනුවුදයකය. එසේ තංමීන් සන්වයකපන්නත දකුණුතින් පිහිය ගනීමටත් ඔහුගේ වම් අතින් උගේ හිස ඇල්ලීමටත් පහසු වනු ඇත.
5. අං ඇති සනුන් උල්හිය්යසදහායෝග්‍යත්වීම යෙන්සය. එසේ නොවුව ද වලංගු වන්නේය.

(2971)

(256) - عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «ما أسفل من الكعبين من الإزار في النار».

وعن أبي سعيد الخدري رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم : «إِذْرَةُ الْمُسْلِمِ إِلَى نَصْفِ السَّاقِ، وَلَا حَرْجٌ - أَوْ لَا جُنَاحَ - فِيمَا بَيْنِهِ وَبَيْنِ الْكَعْبَيْنِ، فَمَا كَانَ أَسْفَلَ مِنَ الْكَعْبَيْنِ فَهُوَ فِي النَّارِ، وَمَنْ جَرَ إِزَارَهُ بَطَرًا لَمْ يُنْظَرْ اللَّهُ إِلَيْهِ». [صحيحان] - [:-Hadith Abi Hira - Razi Allahu Anhu]

رواہ
Hadith Abi Saeed - Razi Allahu Anhu: رواہ أبو داود وابن ماجہ وأحمد]

(256) - නඩි (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමාප්රකණ කළ බවට අඩු භුරෙයිරා(රූපයල්ලේහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. “වේචියෙන් වළුලු කරට වඩාපහැලින් ඇති දැඩිනහි, එය අපා ගින්නෙහිය.”

අල්ලන්ගේ දිනයන් (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකණ කළ බව අඩු සර්ද් අල් කුද්ර (රූපයල්ලේහු අන්හු) තුමා විසින් වත්තාකරන ලදී. “මූස්ලිම්වරයෙන් වේචිය කෙන්ඩෝ අඩක් දක්වාවිය යුතුය. ඒ අතර භාව්‍යාලු කර අතර පවතින දැහී වරදක් නතු. නමුත් වළුලු කරට වඩාපහැලින් ඇති දැඩිනහි, එය අපාගින්නෙහිය. කවරෙකු තම වේචිය අභාකතයෙන් යුතුව බිම ගඩ්මින් ගමන් කළේද අල්ලන් ඔහු දෙස කරුණාබල්ලෝන් නෙඛලන්නේමය.” [එම භාජිසයේ වත්තවන් දෙක සමග පුරුව සඩක සහිත භාජිසයකි] - [ඉඩිනු මජහ් එය වත්තකර ඇතා - ඉමත් බුහත් එය වත්තකර ඇතා - ඉමත් අඩු දැඩිද් එය වත්තකර ඇතා - අහ්මද් එය වත්තකර ඇතා]

විවරණය:

දේවන්වය විශ්වස කරන්නාපහා ඇයුම් ඇඳීමේ සනුවුද්යක ක්රමය වනුයේ, ඇයුම කෙන්ඩෝහි අඩක් දක්වා ප්‍රච්ඡනීමය. කෙන්ඩෝ අඩක් අතර භාව්‍යාලුකර අතර පවතින සීමඩ් තුළ තම ඇයුම එල්ලෙන්නට ඇදගන්නේ නම් ඔහු කෙරෙහි වරදක්

නත. නමුත් පහදේ වලලුකරට වඩාපහැලින් වී, වේට්ටිය දිගින් පවතින්නේ නම් සඛලින්ම එම ඇශ්‍රම එසේ එල්ලෙන්නට භරීම හේතුවෙන් ඔහු දඩුවම් ලබනු ඇත. එමෙන්ම කටරෙකු අල්ලන්ගේ ආයිර්වදීය පරව පිහිටන අවස්ථාවේ මුරණ්ඩුකම්න් හා අභාංකරකම්න් තම ඇශ්‍රම බිම ගතා ඇදුගෙන යන්නේ ද සඛලින්ම අල්ලන් මලවුන් කෙරෙන් නළුවුවනු ලබන දිනයේ ඔහුව භරී බලන්නේ නත.

හදීසයේ භරය:

(4964)

(257) - عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي لَيْلَى أَنَّهُمْ كَانُوا عِنْدَ حُدَيْفَةَ، فَاسْتَسْقَى فَسَقاَهُ مُجُوسِيٌّ، فَلَمَّا
وَضَعَ الْقَدَحَ فِي يَدِهِ رَمَاهُ بِهِ، وَقَالَ: لَوْلَا أَنِّي نَهَيْتُهُ غَيْرَ مَرَّةٍ وَلَا مَرَّتَيْنِ - كَانَهُ يَقُولُ: لَمْ أَفْعَلْ هَذَا -،
وَلَكِنِّي سَمِعْتُ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «لَا تَلْبِسُوا الْحَرِيرَ وَلَا الدِّيَاجَ، وَلَا تَشْرُبُوا فِي آنِيَةِ
الْذَّهَبِ وَالْفِضَّةِ، وَلَا تَأْكُلُوا فِي صِحَافِهَا، فَإِنَّهَا لَهُمْ فِي الدُّنْيَا وَلَنَا فِي الْآخِرَةِ». [صحيح] - [متافق عليه]

(257) - අඛ්‍යාරී රහ්මන් ඉඩිනු අඩි ලයිලැනුමාවිසින් වත්තකරන ලදී. "අන්තේනෙන්ම ඔවුන් භුදෙදිගානුමාජ්‍යායිය වැඩි වී සිටියහ. එවිට නෙතෙම ජලය ඉල්ලාසිටියේය. මූෂ්සි (අර්ථා පුද්නෙකු) ජලය සෑපයුවේය. ඔහු (රදී) භාජනය ඔහුගේ අතේ තඹු විට ඔහු එය විසි කළේය. තවදුරටත්, සඛලින්ම මම ඔහුව වරක් හෝ දෙවරක් හෝ ඒසේ නෙවැලක්වායේ නම්, මම එය නෙකළ බව ඔහු පවසන්නට පුළුවන." නමුත් නඩි (සල්ලල්ලෙහු ඇලයිහි වසල්ලම්) මෙසේ පවසාසිටියහ. "මුළු සේද හෝ ඇඟිල් වර්ගයේ සේද නෙඳුදින්න. රන් භාරදී භාජනවල පනය නෙකරන්න. ඒ පනුවල අනුහට නෙකරන්න. සඛලින්ම ඒවා ඔවුන්නට මෙලෙඩ් හිමි දිය. අපට මතුලෙඩ් හිමි දිය." [පූර්ව සඩක සහිත භාජ්‍යයකි] - [බූහත් භාජ්‍යාස්ලිම් හි වත්තනයේ ඇතා]

විවරණය:

පුරුෂ පත්‍රගවයට සේද හෝ සේද වර්ගයෙන් යුත් රේඛී
ඇදීමෙන් නඩි (සල්ලල්ලෙහු ඇලයිහි වසල්ලම්) තුමණක්
වැළක්වාහ. එමෙන්ම රන් භාරදී භාජන භාජන්ච්චවල ආහත පන
ගත්මෙන් ගෙහුණු පිරිම් යන දෙපත්‍රගවයම වැළක්වාහ. දේවත්වය
විශ්වාස කරන මූල්‍යන්වරුන් අල්ලන්ට අවනත වී මෙලෙඩ්
ඡීවිතයෙහි ඒවාසින් වැළකී සිටින බ්ලින් ඒවා මලවුන් කෙරෙන්
නගිටුවනු ලබන දිනයේ ඔවුනට පමණක් සතු දියන විග ද දන්වා
සිටියහ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කෙරිවරුන් වනහි ඔවුන්
දේව නියෙන්යට පිටුපැබ්ලින් භා ඔවුන්ගේ මෙලෙඩ් ඡීවිතය

තුළම ඔවුන් ඒවාපරිහරනය කෙත ඔවුන්ගේ සුබස්වහිය කල් ඇතිවම භ්‍රක්නි විදි බඩින් මතුලෙනෙවහි ඔවුනට ඒවසනු නොවනු ඇත.

හඳීසයේ නරය:

1. සේද භූමිර්ණ ගන්වු දීජත්‍රි වර්ගයේ සේද පිරිමි පත්ගවය ඇද පළුදීම තහනම් කිරීම. එය අදින අය වෙත වු දැඩි අවවහිය.
2. සේද භූමිර්ණ ගන්වු දීජත්‍රි වර්ගයේ සේද ඇදීම කන්තඩින්ට අවසර දීම.
3. රන් භයිදී පිගන් භාෂාණ වල ආහාරපන ගනීම පුරුෂ හා කන්තයන දෙපත්ගවයටම තහනම් කිරීම.
4. නුදේයිංකුම්පිය දැඩි සේපිලිකුල් කර ඇත. සඛ්‍යාවින්ම එනුමවරක් නොව කිහිප වරයක්ම රන් භයිදී භාෂන භවිතයෙන් තම්බ තහනම් කිරීම එයට හෝතුවයි. නමුත් ඔහු එනඩින් නොවනුණි.

(2985)

(258) - عن علي رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «رُفعَ الْقَلْمَ عن ثلَاثَةٍ: عن النَّائِمِ حَتَّى يَسْتَيقِظَ، وَعَنِ الصَّبِيِّ حَتَّى يَحْتَلِمَ، وَعَنِ الْمَجْنُونِ حَتَّى يَعْقِلَ». [صحيح] - [رواه أبو داود والترمذى والنمسائى في الكبرى وابن ماجه وأحمد]

(258) – නඩි (සල්ලේළෙනු අලදිහි වසල්ලම්) තුමණක් ප්‍රකාශ කළ බව අලී (රැලියල්ලෙනු අන්ත්‍රා) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: "නිදෙනෙකු පිළිබඳ (ලිවීමෙන්) පන්හි ද ඉවත් කරනු ලැබේය. නිදන්නා නින්දෙන් අවදිවන තුරු ලදුරුවා ව්‍යුහාවට පත් වන තුරු උන්මත්තකයාසිහිබුද්ධිය ලබන තුරු" [පූර්ව සංඝ සහිත හදිස්යකී] - []

විවරණය:

මෙම පුද්ගලයින් නිදෙනාහර ආදාම්ගේ දරුවන් වන සෙසු මිනිසුන් හට වගකීම් ප්‍රචාරණ බව නඩි (සල්ලේළෙනු අලදිහි වසල්ලම්) තුමණක්දීන්වයිටයා.

කුඩාරුවා ඔහු ව්‍යුහාවට පත් වන තුරු.

ස්වඛුද්ධිය අහිමි වූ උන්මත්තකයා ඔහුට සිහිබුද්ධිය නළුන ලෙඛන තුරු.

නිදන්නා ඔහු නින්දෙන් අවදිවන තුරු.

වගකීම් සම්බන්ධයෙන් වනසි, ඔවුන්ගෙන් එවකිදහස් කර ඇත. ඔවුන් සිදු කරන පසයන් ඔවුනට එරෙහිව ලියනු ලබන්නේ නත. නමුත් කුඩා දරුවන්ට යහපත ලියනු ලැබේ. උන්මත්තකයානිදසිරින්නඩ එසේ ලියනු නොළබන්නේ ඔවුන් එම තත්ත්වයේ පමණක් ඔවුන්ගේ හඳුම් ඉවත්ව ඇති බේත් නමුදුම පිළි නෙහන්නාය අතරට ඔවුන් පත්ව සිටින බේති.

හඳිසයේ භරය:

1. පුද්ගලයෙකුගේ ධරණ ගක්තිය නත්තිවීම සිදුවන්නේ එක්කෙන්නින්ද නිසාකුහුට තම යුතුකම් ඉවු කිරීම සඳහා අවධි වීමට නොක් වීම නිසාහැකුහුගේ කුඩා යියාස සහ ලදරු වයස නිසාකුහුට හකියා අහිමි වන නිසාහැකුහුගේ මනසික ක්‍රියකත්වය අඩං කරන උමතුව නිසාහැකුහුගේ බිමන්කම වන් ඔහුට පීඩිකරන දෙයක් නිසාවනි. යමෙකුට හරි වුරුද්ද හඳුනාගැනීමේ හකියා සහ නිසා ස්වරූපය අහිමි වේ නම්, මෙම හේතු තුනෙන් එකක් නිසා ඔහුගේ ධරණ ගක්තිය අහිමි වී යයි. සඛ්‍යීන්ම උත්තරීතර අල්ලන් ඔහුගේ යුතුක්තිය, ඉවසීම සහ ත්‍යාගීලීභාවය තුළින්, ඔහුට එරෙහිව ඔහු කරන ඕනම් වරදක් හෝ නොසලකිල්ලක් සම්බන්ධයෙන් ඔහු වරදකරුවකු වීමෙන් ඔහු ඔහුව නිදහස් කරනු ඇත.
2. ඔවුනට එරෙහිව පව් නොලැබීම, ඔවුන්ට එරෙහිව ගන්නා ලද ඇතුම් ලෙකික නීත්දු තහවුරු කිරීමට පටහන් නොවේ. උදාහරණයක් ලෙස උමතු මිනිසේකු විසින් කිසිවෙක් මරා දූම්‍යවහෙන්, ඔහුට පළිගැනීමක් හෝ ප්‍රතිච්‍රිතයක් හෝ ක්‍රියන්මක නොවන නමුත් සිහිබුද්ධිය ඇති ඔහුගේ භරකරු විසින් වන්දි මුදල් ගෙවිය යුතු වේ.
3. ව්‍යුහ්වා පත්වීමේ සලකුණු තුනක් ඇත: එනම්, සිහිනයක් හෝ වනත් කරණවික් හේතුවෙන් ගුණකුණු පිටවීම, රහස්‍ය පෙදෙස්වල රෙණ් ව්‍යුහ්වා පෙන්වනු ලබයි. අවුරුදු පහලෙක් සම්පූර්ණ වීම ය. කන්තාවිකට සිටිවන කරුණක් එකතු කෙරෙයි.: එනම් ඔස්ප් වීම ය.
4. සුඩාකී තුමෙමසේ පවසයි: ලදරුවා කෙනු ගැඹයා. තවත් සමහරු පවසන්නේ: කළලය යනුවෙන් හඳුන්වන ම්‍යු

කුසක සිරින දරුවයා. ඔහු උපන ලැබූ විට, ලදරුවෙකි. පසුව ආහර අනුහාව කරන විට, අව්‍රුද්‍ය භතක් ලබන තුරු ඔහු බලු වයස්කරයෙකි. පසුව අව්‍රුද්‍ය දහය දක්වාකෙනු ගඟයෙකි. මේ සියලු තන්ත්වයන් තුළ ඔහුට දරුවකු යයි පළුසීම නියන කරුණි. ඉමත් සූයුත් තුම්ඡ පවසයිටියේ මෙයමයි.

(58148)

(259) - عن ابن عمر رضي الله عنهما: أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَهَىٰ عَنِ الْقَرَاعِ

[صحیح] - [متفق عليه]

(259) - ඉඩනු උමර් (රෝයල්ලෙනු අන්හුම) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. “සඛ්‍යීන්ම අල්ලන්ගේ දූනයනු (සල්ලල්ලෙනු අලයිනි වසල්ලම්) හිසකේස් කෙටසක් බුගාතවත් කෙටසක් ඉනිරිවන්නට ඉඩ හරු හිසකේස් කැපීම තහනම් කළහ.” [පූර්ව සංඝ සහිත හදීසයකි] - [ග්‍රහණ හාමුස්ලිම හි වත්තාවී ඇතා]

විවරණය:

නඩි (සල්ලල්ලෙනු අලයිනි වසල්ලම්) තුමුණක් හිසකේස් කෙටසක් බු ගසාතවත් කෙටසක් ඉනිරිවන්නට ඉඩ හර්ම තහනම් කළහ.

කුඩාජය හාර් වේච්චිහිටියන් හෝවේච්චමෙමම තහනම පෙනු වූවකි. කන්තාව වනහි ඇයගේ හිසකේස් බු ගම් ඇයට අනුමත නතු.

හදීසයේ හරය:

1. ඉස්ලමීය පිළිවෙත මිනිස් පෙනුම ගනා සලකිලිමත් වේ.

(8914)

(260) - عن أبي هريرة رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «الخِلِفُ مَنْفَعَةٌ لِلسُّلْطَةِ، مَمْحَقَةٌ لِلْكَسْبِ». [صحيح] - [متفق عليه، وهذا لفظ أبي داود]

(260) - අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) කළ ජේරකනායකට තමන් සවන් දුන් බව පවසම්න් අඩු භුරෙයිරා (රූපියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ ජේරකන කරන ලදී. ‘දිවුරා සිවීම හණ්ඩය ජේරවර්ධනය කරන නමුත් ඉපසීම විනාන කරන්නකි.’ [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහත් භාමුස්ලීම හි වත්තාවී ඇති අතර මෙහි පද පෙළ අඩු දැඩිට අයන්ය]

විවරණය:

හණ්ඩය ජේරවර්ධනය කිරීම සඳහන් ආදයම් අධික ලබාම සඳහන් නොසලකිලි ලෙස දිවුරූසිවීම හාස්‍ය අධික ලෙස හඩින කිරීම නැඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුම්පවචු කර සිටියි. වියහිත්කයු බෙරු පවසම්න් එම හණ්ඩය මත දිවුරූසිවීන විට, ඔහු එසේ දිවුරූසිවී හණ්ඩය විෂයයෙහි ඔහු සත්‍යව්‍යීයෙකු යොශී සිත්පත්‍රහෙනිකයාහි ඇති වටිනකමට ව්‍යුහයින් ගෙවාම්ලදී ගන්නට වෙළෙන්දුන්ගේ දිවුරීමෙන් බලපෑමට ලක්ව ගනු ඇතේ. එබවින් එහි අභිව්‍යාධිය විනාන වීමෙන් ඔහු දැඩිවමට ලක් වනු ඇතේ. ඇත්ම විට ලනාය සමගම ජේරන්ධනය ද විනාන වී යනු ඇතේ. නමුත් අල්ලන් අභියස ඇති දී ඔහුගේ පෘකම් හේතුවෙන් නොරුවී යන්නක් නොවේ. අධික ලෙස අල්ලන් මත දිවුරූසිවීම අල්ලන්ට ගරඹුහුමන් කිරීම හීන කරවයි. ඒකදේවත්වය විනාන කර දමයි.

හදීසයේ භාරය:

(5936)

(261) - عن ابن عمر رضي الله عنهما عن النبي صلى الله عليه وسلم قال: «أَحْفُوا الشَّوَارِبَ وَأَغْفُوا اللَّهَيْ». [صحيح] - [متفق عليه]

(261) – නඩි (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණක් ප්‍රකාශ කළ බව ඉඩිනු උමර් (රූපියල්ලෙනු අන්තුම) විසින් මෙසේ වර්තකරන ලදී. "උඩු රවුල කපා දමන්න. යටි රවුල ව්‍යුවන්නට ඉඩ හරින්න." [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහන් හැමුස්ලීම් හි වර්තන් ඇත]

විවරණය:

උඩු රවුල කපා ඉටුවන් කිරීමටත් එය ව්‍යුවන්නට ඉඩ නෙහෙර එය කෙත කිරීමටත් එම විෂයයෙහි ඉක්මවා කටයුතු නෙකිරීමටත් නඩි (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණක් නියෙන් කර ඇත්තන්.

එයට ප්‍රතිච්ඡාලී ලෙසින් යටි රවුල ව්‍යුවන් එය පූර්ණව නිබෙන්නට ඉඩ හඳුමටත් නියෙන් කර ඇත්තන්.

හදීසයේ හරය:

1. යටි රවුල බම් තහනම් කිරීම.

(3279)

(262) - عَنْ أَبِي سَعِيدِ الْخُدْرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لَا يَنْظُرُ الرَّجُلُ إِلَى عُورَةِ الرَّجُلِ، وَلَا امْرَأٌ إِلَى عُورَةِ الْمَرْأَةِ، وَلَا يُفْضِي الرَّجُلُ إِلَى الرَّجُلِ فِي ثَوْبٍ وَاحِدٍ، وَلَا تُفْضِي الْمَرْأَةُ إِلَى الْمَرْأَةِ فِي الثَّوْبِ الْوَاحِدِ». [رواه مسلم] - [صحیح]

(262) - සඛල්ලින්ම අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු සර්දී අල්-කුද්රි (රැඹයල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී: "පිරිමියා ගේ පිරිමියක් රහස්‍ය පෙදෙස් දෙස නෙඟලිය යුතුය. කන්තඩ කන්තඩගේ රහස්‍ය පෙදෙස් දෙස නෙඟලිය යුතුය. පිරිමියා පිරිමියා සමග එකම ඇදුමෙහි ද්‍රව්‍ය නෙඟටිය යුතුය. එමෙන්ම කන්තඩ කන්තඩ සමග එකම ඇදුමෙහි ද්‍රව්‍ය නෙඟටිය යුතුය." [පූර්ව සංඝ සහිත හදීසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තා කර ඇතුළු]

විවරණය:

පිරිමියා පිරිමියක් රහස්‍ය පෙදෙස් දෙස බැඳීම හෙක්ත්තඩ කන්තඩගේ රහස්‍ය පෙදෙස් දෙස බැඳීම තබා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක්ත්හනම් කළහ.

අව්‍යාප්‍ය රහස්‍ය පෙදෙස් යනු: එය හෙළි වූ විට ලැජ්පතට පත්වන කෙටිසය. පිරිමියක් අව්‍යාප්‍ය ඔහුගේ ඉණ හාඳුණහිස් දෙක අතර කෙටිසයි. කන්තඩට පිටස්තර පිරිමියා මූල්‍ය ඇගේ මුළු ගැරිරයම අව්‍යාප්‍ය තුළු. නමුත් කන්තඩ හා ඇගේ මහ්‍යම දැනීන් හමුවේ ඇය නිවසේදී වඩ කරන අවස්ථාවේ පුරුදු පරිදි ප්‍රදරුණය වන දැපුදරුණය කරනු ඇත.

පිරිමියා තවත් පිරිමියකු සමග එකම ඇදුමක හෝ එකම පෙනෙන්නා තනිවී වෙන්ව සිටීමත්, කන්තඩ තවත් කන්තඩකු සමග එකම ඇදුමක හෝ එකම පෙනෙන්නා තනිවී වෙන්ව සිටීමත් තබා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක්තහනම්

කළහ. සඛ්‍යීන්ම එය සම කෙනෙකුම අනෙකුත් රහස්‍ය පෙදේස් ස්පර්ශ කිරීමේ තන්ත්වයට ගෙන යන බ්ලිති. ඇයට බැඳීම තහනම් මෙන්ම ස්පර්ශ කිරීම ද තහනම් කරන ලද්දකි. එය මහන් දූෂිත ක්‍රියාත්මක වෙත යෙමු කරන බ්ලින් එහි තහනම වචන් බරපතලය.

හදීසයේ භරය:

1. අමු සම්යන් භර පිටස්තරයන් රහස්‍ය පෙදේස් බැඳීමේ තහනම.
2. සම්ජය පිවිතුරු කිරීමටත්, අශීලවත දැක්වන යෙමු කරන මත්ග වසඳුම්මීමටත් ඉස්ලම් උනන්දු වෙයි.
3. ප්‍රතිකර භාවෙනත් අවශ්‍යතාස්ථාන පෙදේස් බලන්නට සිදු වූ විට, කම්හාත්වන් තෙත්ව රහස්‍ය පෙදේස් බැඳීමට අවසරය ඇත.
4. මූස්ලිම්වරයන්ම රහස්‍ය පෙදේස් ආවරණය කිරීමටත්, අන් අයගේ රහස්‍ය පෙදේස් දෙස බැඳීමෙන් තම බල්ම පහන හෙළීමටත් නියෙන් කරනු ලබ ඇත.
5. පිරිමින් පිරිමන් සමග ද කන්තඩ් කන්තඩ් සමග ද වීමේ තහනම විශේෂයෙන් පවස්සැන. හේතුව එය බැඳීමට භරහස්‍ය පෙදේස් නිරඛිරණය කිරීමට යෙමු කරන බ්ලිති.

(8904)

(263) - عن عبد الله بن عمرو رضي الله عنهما قال: لَمْ يَكُنِ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَاحِشًا وَلَا مُتَفَحِّشًا، وَكَانَ يَقُولُ: «إِنَّ مِنْ خَيَارِكُمْ أَحْسَنَكُمْ أَخْلَاقًا». [صحيح] - [متفق عليه]

(263) - අඩුදුල්ලක් ඉඩිනු අමර් (රැලියල්ලහු අන්හුම්) තුමාවිසින් වත්තාකරන ලදී: නබි (සල්ලල්ලහු අලධිහි වසල්ලම්) තුමණන් අසහය වචන කතා කරන්නේකු හෝ අසහය ක්‍රියා සිදු කරන්නේකු ලෙස සිටියේ නත්. සඛල්ලින්ම එනුමණණා මෙසේ පවසම්න් සිටියහ: "සඛල්ලින්ම ඔබ අතරින් වඩක් උතුම් අය වනුයේ ඔබ අතර සිටින ගතිගුණවලින් වඩක් යහපත් තහන්ත්තය." [පූර්ව සංක්‍රාන්තික සංජීවිත භාෂ්‍යයකි] - [බූහත් භාමුස්ලීම් හි වත්තාවී ඇතා]

විවරණය:

අවිනීන වචන කතාකිරීම හෝ අවිනීන ක්‍රියවින්හි නිරතවීම හෝ නබි (සල්ලල්ලහු අලධිහි වසල්ලම්) තුමණන්ගේ ගුණාග අතරින් නොවේය. එනුමණණා එවත්නක් නොසිනු අතර එවත්නක් සඳහා අධිශ්චාත්‍ය කර ගත්තේ ද නත්. එනුමණණා මහඟ ගුණ යහපත් බවින් යුත්ත වූහ.

නබි (සල්ලල්ලහු අලධිහි වසල්ලම්) තුමණණා මෙසේ ද පවසම්න් සිටියහ: සඛල්ලින්ම ඔබ අතරින් අල්ලන් අඩුයස ගතිගුණවලින් වඩක් උතුම් තහන්තා වනුයේ යහ ක්‍රියා සිදු කරන, සිනහමුසු මූහුණින් භමු වන, නිංසන්වන් වළැකි එවාවිද දරනන්නා භා මිනිසුන් සමග අලංකර අයුරින් ආග්‍රාය කරන තහන්ත්තය.

හදීසයේ භරය:

1. අවිනීන වචන භූසහය ක්‍රියවින්ගෙන් වූ අශීලකිර දැඩින් ඉවත්වී සිටීම මූ:මින්වරයසනු වගකීමකි.

2. අල්ලන්ගේ දූතයක්න්ගේ (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) යහාගුණවල පරිපූර්ණක්වය, එනුමක්න්ගෙන් යහා ක්‍රියාතා යහා වචන භරු වෙන කිසිවක් නිකුත් වුයේ තත්.
3. යහා ගුණ තරග වදින සූමිකඩිකි. කවරෝකු පෙරටු වන්නේ ද ඔහු දේවත්වය විශ්ව්‍ය කරන උද්විය අතර උනුම් මෙන්ම දේව විශ්ව්‍යයෙන් පරිපූර්ණවත් තත්ත්ත්වකි.

(5803)

(264) - عن عائشة رضي الله عنها قالت: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «إِنَّ الْمُؤْمِنَ لِيُدْرِكُ بِخُسْنِ خُلُقِهِ دَرَجَةَ الصَّائِمِ الْقَائِمِ». [صحیح بشواهدہ] - [رواہ أبو داود وأحمد]

(264) – අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ආභුජා(රැලියල්ලහු අන්හා) තුමිය විසින් මෙසේ වත්තාකරන ලදී. "(දේවත්වය විශ්ව්‍ය කරන) මූහේදී වරයාතාම යහපත් ගුණාග තුළින් රත්තියේ නහුටි තමදුම් කරන, උපව්‍යිය රකින අයකුගේ නිලය ලබනු ඇත." [එය අනු සක්ෂි තුළින් ජුරුව සඩක සහිතය] - []

විවරණය:

සඛ්‍යීන්ම යහපත් ගුණාග, අදාළ පුද්ගලයට අඛණ්ඩව දහවල් කුණයේ උපව්‍යියේ නිරන වන රත්තියේ නහුටි තමදුම් ඉවු කරන තත්ත්තාත්ත්වය නිලයට ලැගා කරවනු ඇත. යහපත් ගුණාගවල එකතුව වනසි: දහම් ලෙස ආග්‍රාය කිරීම, යහපත් කතාව, ප්‍රසන්නවත් මුහුණ, නපුරුකම් වළක්වීම හාජනයක්ගේ එය ඉවත් කිරීම යනු ඇති යුතුයයි.

හඳිසයේ නරය:

1. සදුච්චරයේ මහිමය සහ පරිපූර්ණත්වය සඳහා ඉස්ලැම් දක්වන සලකිල්ලේ තරම.
2. සදුච්චරයේ මහිමය; එය කෙනරම් ද යන් උපව්‍යය කඩ නෙකරන උපව්‍ය ගීලය රකින්නකුගේ හනුමදුම්වල දී වෙහෙසට පත් නො ඒවායහි නිරන වන්නකුගේ තත්ත්වය ගත්ත්ත්වමගින් ලබනු ඇත.
3. දහවල් කුණයේ උපව්‍යයේ නිරන වීම හරත් කුණයේ නමදුම් කිරීම මහගු ක්‍රියාත්මක දෙකකි. ඒවායහි ආත්මයට වෙහෙසක් ඇත. යහපත් හසුරිම් තුළින් තම ආත්මය කප කරන බවින් එවන් යහපත් හසුරිම් ඇති උද්‍යිය එම මහගු ක්‍රියාදෙකහි නිලය ලබනු ඇත.

(5799)

(265) - عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «أَكْمَلُ الْمُؤْمِنِينَ إِيمَانًا أَحْسَنُهُمْ حُلُقًا، وَخَيْرُكُمْ خَيْرٌ لِّنِسَائِهِمْ». [حسن] - [رواه أبو داود والترمذى وأحمد]

(265) – අල්ලේන්ගේ දූතයක්න් (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමක්න් ප්‍රකණ කළ බව අඩු පුරෙරයිරා(රැඩියල්ලේනු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. "දේවන්වය විශ්වස කරන්නන් අතරින් විශ්වසයෙන් වඩන් පුරුණවන් තහන්තාමුවන් අතර සඳහා යෙයෙන් වඩන් යහපතන් තහන්තාය. නුඩිලා අතරින් වඩන් ග්‍රේෂ්ය තහන්තාය." [හසන් ගණයට අයන් හදීසයකි] - []

විවරණය:

ඡනයා අතරින් විශ්වසයෙන් වඩන් පුරුණවන් තහන්තාතම ගුණ යහපතන් බවින් දහම් තහන්තාය යිසි නබා (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමක්න් දන්වා සිටියන. ඒ සිනහමුසු මුහුණින්, යහප හසිරීමෙන්, හෙඳින් කථා කිරීමෙන් සහ හිංසනය වැළැක්වීමෙන් වේ.

දේවන්වය විශ්වස කරන්නන් අතරින් වඩන් ග්‍රේෂ්යන් තහන්තා නුඩිලා අතර නම බිරියන්, දියණියන්, සහෝද්‍ර සහෝද්‍රියන් හා හිතවතුන්ට ග්‍රේෂ්ය තහන්තාය. ඊට හේතුව සඛ්‍යාචින්ම මෙමුන් යහපතන් ගතිගුණවලින් ආගුය කිරීම සඳහා වඩන් සුදුසුම තහන්තනන් වන බැඳිනි.

හදීසයේ භරය:

1. යහපතන් ගතිගුණවල මහිමය. සඛ්‍යාචින් ම එය ඊමන් හෙවත් දේව විශ්වසයෙන් එකකි.

2. ක්‍රියව් ද රෝමනයෙන් වන්නකි. එය වර්ධනය වන අතර විටෙකු හීන වී යයි.
3. ඉස්ලෘමය කන්තඩ්ට දක්වන ගෙණවය. ඇය සිමග යහපත් ලෙස කටයුතු කිරීම සඳහා නන්දු කරවීම.

(5792)

(266) - عن أبي هريرة رضي الله عنه قال: سُئلَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ أَكْثَرِ مَا يُدْخِلُ النَّاسَ الْجَنَّةَ، فَقَالَ: «تَقْوَىُ اللَّهِ وَحُسْنُ الْخُلُقِ»، وَسُئلَ عَنْ أَكْثَرِ مَا يُدْخِلُ النَّاسَ النَّارَ فَقَالَ: «الْفُمُّ وَالْفَرْجُ». [حسن صحيح] - [رواه الترمذی وابن ماجہ وأحمد]

(266) - අඩු භූරේදිරු(රළියල්ලෙනු අන්හු) තුමේසින් වත්තකරන ලදී: "මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දී කුමක්දැයි අල්ලන්ගේ දුනයණන්ගෙන් (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමණණ් "අල්ලන් පිළිබඳ බිය භාෂීමෙන් යුතුව කටයුතු කිරීම හායහපත් ගතිගුණ වේ" යයි ප්‍රච්ඡා භ. තවදුරටත්, මිනිසුන් අධික ලෙස තිරයට ඇතුළත් කරන දී කුමක්දැයි එතුමණණ්ගෙන් විමසන ලදී. එවිට එතුමණණ් "කට හා ලිංගේන්දී ය" යයි ප්‍රච්ඡා භ. [හසන් සහීහි ගණයට අයන් හඳුසෙයකි] - []

විවරණය:

ස්වර්ගයට ඇතුළත් කරන අති වදුගත් සඩක දෙකක් මෙහි නැඩී (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණණ්ප්‍රහාදිලි කළහ. ඒශ්‍රම්:

අල්ලන් පිළිබඳ භක්තිය භ්‍යංහපතක් සඳහා ය.

අල්ලන් කෙරෙහි භක්තිය: එනම් ඔබ අතර හා අල්ලන්ගේ දඩුවම අතර ඔබ සැලස්හන්නඟාරක්ෂණයි. එය ඔහුගේ නියෙන්

පිළිපදීමෙන් භාඡහු තහනම් කළ දැයින් වළකී සිටීමෙන් සිදු වන්නේය.

යහපත් සදුචිතය: එය සිනහමුසු මූහුණින්, යහපත සිදු කිරීමෙන් හාසානිය වළක්වීමෙන් සිදු වන්නේය.

අපා ගින්නට පිවිසීමට හේතුවන බරපතල සංක දෙක වනුයේ:

දිව භාලිංගේන්ද්‍රියයි.

දිවෙන් සිදුවන ප්‍රසකම් වනුයේ: බෙරුකීම, කොළුම කීම, දෙස් නැඟීම වනි දස.

ලිංගෙන්ද්‍රියෙන් සිදුවන ප්‍රසකම් වනුයේ: කාම අපවරය, සිම ලිංගික සේවනය භාජ්වනි වෙනත් දැ

හදීසයේ නරය:

1. ස්වර්ගටය පිවිසීම සඳහාන්තරීතර අල්ලන් සමග බැඳුන හේතු සංක ඇත. ඒ අතරන් භක්තිය හැකුද්ධ්‍රිත එකකි. එමෙන්ම මිනිසුන් සමග බැඳුන හේතු සංක ද ඇත. ඒ අතරන් යහපත් සදුචිතය ද එකකි.
2. දිව, එහි හිමිකරුට එමගින් බලපන අනතුර. සඛලින්ම එය අපහින්නට පිවිසීමේ හේතු සංකයක් වනු ඇත.
3. ආගබන් හාස්යීල්‍රිත දැයින් මිනිසඩ ඇති අනතුර. සඛලින්ම ඒව්සපහින්නට පිවිසීමට අධික ලෝස බලපන සංක වෙති.

(5476)

(267) - عن أنس بن مالك رضي الله عنه قال: كأنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَحْسَنَ النَّاسَ خُلُقًا. [صحيف] - [متفق عليه]

(267) - අන්ස් ඉඩිනු මලික් (රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තා කරන ලදී. “අල්ලෙහ්ගේ දුනයන්ස්සල්ලෙහු අලයිහි වසල්ලම්) ජනයාතර වඩින් සඳහා සම්පන්න අයකු වූහ.” [පූර්ව සංඝ සහිත හදීසියකි] - [බූහන් භාමුස්ලිම් හි වත්තාවේ ඇති]

විවරණය:

නඩි (සල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ජනයාතර සඳහා සම්පන්න භවියෙන් වඩින් පරිපූර්ණවත් අයකු වූහ. දහාම් කනබෑ, යහපත් හසිරීම, සිනහමුසු මුහුණ, හනිය වළක්වීම සහ අනෙකත්ගේ බර ඉසිලීම යනදී සියලුම සඳහා හා ගනිගුණවල දී ඉමහත් පූර්වජ්‍යරේගය එතුමණන් සතු විය.

හදීසයේ නැරය:

1. නඩි (සල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන්ගේ සඳහා ගනිපවතුම් පූර්ණවත් විය.
2. නඩි (සල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් දහාම් ගනිගුණවල පූර්ණවත් ආදර්යයකි.
3. නඩි (සල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන්ගේ ගනිගුණවල දී එතුමණන්ට පිළිපාදින මෙන් උනන්දී කරවීම.

(6180)

(268) - قال سعد بن هشام بن عامر - عندما دخل على عائشة رضي الله عنها -: يا أمَّ الْمُؤْمِنِينَ، أَئْتَيْتِي عَنْ خُلُقِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَتْ: أَلَسْتَ تَقْرَأُ الْقُرْآنَ؟ قُلْتُ: بَلَّ، قَالَتْ: فَإِنَّ خُلُقَ نَبِيِّ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ الْقُرْآنَ. [صحيح] - [رواه مسلم في جملة حديث طويل]

(268) - සංදු ඉබිනු හිෂ්කී ඉබිනු ආමිර් තුමාංජාඉඡා-රඩියල්ලෙහු අන්හා තුමිය වෙන ගිය කල්හි මෙසේ විමසා සිටියේය. දේවත්වය විශ්වස කළ මූලික්වරුන්ගේ මණ්ඩනි! අල්ලහ්ගේ දිනයක්න්ගේ (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ගතිගුණ ගතා මට දත්ත්වසිටින්න යුති විමසාසිටියෙමි. එතුමිය: "ඔබ අල් කුර්ආනය කියවානද්දී" යි විමසාසිටියාය. මම එසේය යුති පිළිතුරු දුනිමි. එවිට එතුමිය: "අල්ලහ්ගේ නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණගේ වරිනය අල් කුර්ආනය ය" යුති ප්‍රචිසුවය. [පූර්ව සඩක සහිත භාෂ්යකි] - []

විවරණය:

දේවත්වය විශ්වස කරන මූලික්වරුන්ගේ මණ්ඩනි වූ ආඉඡා (රඩියල්ලෙහු අන්හා) තුමියගෙන් නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක්න්ගේ ගතිගුණ පිළිබඳ විමසාසිටින ලදී. එවිට එතුමිය පුළුල් අර්ථයක් ඇති කෙටි වදනකින් පිළිතුරු දුන්නය. තවද ප්‍රශ්න කරන්නත් පරිපූර්ණන්වයේ සියලු ගුණාග ඇතුළත් උතුම් අල් කුර්ආනය වෙන යෙතු කළය. පසුව අල් කුර්ආනයේ ගතිගුණවලින් නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක් හඳුන්වීම් සිටි බව පවසාසිටියාය. එතුමණක් කවර කරුණක් අනු කරනු ලබවේ ද එය එතුමණක් කියන්මක කළහ. කවර කරුණක් අල් කුර්ආනය වළක්වා ඇත්තේ ද එයින් වළකී සිටියහ. එතුමණක්ගේ ගුණාගය වූයේ එය කියවිට නංවා, එහි සීමඩින් ඉදිරියේ නඩානී, එහි ඇති විනයමුඛවිට අතුව හඳු ගස්, එහි උපමධින් හාකනක්දර තුළින් පක්ම් ලැබීමය.

හඳිසයේ භරය:

1. අල් කුර්ආනයේ සඳහා තුළ ඇති කිරීම සඳහා නව් (සල්ලල්ලෙහු අලධිනි වස්ල්ලම්) තුමණන්ගේ ආදර්යය අනුගමනය කිරීමට දිරි ගන්වීම.
2. අල්ලහ්ගේ දූතයක්න්ගේ (සල්ලල්ලෙහු අලධිනි වස්ල්ලම්) ගතිගුණ අගය කිරීම. සඛැලීන්ම එය දිව්‍ය පණ්ඩිචයේ පහානකි.
3. අල් කුර්ආනය සියලුම ගෙණවණීය ගති ගුණ සඳහා මූල්‍යයකි.
4. ඉස්ලමයේ ආචරණ ධර්ම වලට සමස්ත දහමම ඇතුළත් වනුයේ නියෙන් පිළිපාදීමෙන් සහ තහනම් දැකින් වළකී සිටීමෙනි.

(8265)

(269) - عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رضيَ اللَّهُ عَنْهَا قَالَتْ: كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُعْجِبُهُ التَّيْمُونُ، فِي تَنَعُّلِهِ، وَتَرْجُلِهِ، وَطَهُورِهِ، وَفِي شَأْنِهِ كُلِّهِ. [صحيح عليه]

(269) - දේව විශ්වසීන්ගේ මණ්ඩල වූ ආංශු(රළියල්ලෙහු අන්හා) තුමිය විසින් මෙසේ වත්තාකරන ලදී. “අල්ලන්ගේ දිනයන්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) පවිහන් පළදිමේ දී ද හිසකෙස් සකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එතුමණන්ගේ සෙසු සියලු කටයුතු වල දී ද එතුමණණදැකුණන ප්‍රිය කරන්නෙකු වූහ.” [පුරාව සඩක සහිත හදීසියකි] - [බූහන් හාමුස්ලම් හි වත්තාවී ඇතා]

විවරණය:

ගරු කටයුතු හා සම්බන්ධ සියලු කරුණුවලදී තම දකුණුනින් ආරම්භ කිරීමට නැඩා (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණණප්‍රමුඛන්වය දුන් අතර එය ප්‍රිය කරන්නෙකු වූහ. මිනිසා පවිහන් පළදිමේ දී දකුණු ප්‍රජායෙන් ආරම්භ කළ යුතුය. තම හිසකෙස් හානම රැවුල පීරීමේ දී ඒවසකසීමේ දී හාජ්වඩ තෙල් ගල්වීමේ දී දකුණුනින් ආරම්භ කළ යුතු ය. එමෙන්ම වුහැ කිරීමෙහි ද තම දෙඟන් හාමුප්‍රානාරින් වමනාට පෙර දකුණනාට ප්‍රමුඛන්වය දිය යුතුය.

හදීසයේ නැරය:

1. නවවී තුමාමලස් පවසයි: මෙම රීතිය ස්ථිරාව තුළ පවතින්නකි. එනම් ඇදුම හාක්වීවිය ඇදීම, සපන්තු පළදිම, මස්ජීදයට පිවිසීම, දන් පිරිසිදු කිරීම, සුරුමා ගල්වීම, තියපෙනු ක්ෂීම, උඩු රැවුල කෙත කිරීම, හිසකෙස් පනවකින් පීරීම, කිහිලි රෙණ් ඉවත් කිරීම, හිසකෙස් බම්, සලකායේ සලකී පච්චීම, පිරිසිදු කිරීමේ දී ගැරීර අවයව සේදීම, වසිකිලියෙන් බහාර වීම, ආහර පන ගනීම, අනට

අන දීම, හඳුරුල් අස්වද් ගල ස්පර්ග කිරීම හඳුවනි
අර්ථයෙන් යුතු අනෙකුත් කටයුතු දකුණුනින් ආරම්භ
කිරීම සතුවූදෙක වන්නේය. ඒවා පටහනි වසීකිලියට
පිවිසීම, මස්ජීදයෙන් බහුරු වීම, න්‍යාය පිරිසිදු කිරීම,
මලමුනුකිරීමෙන් පසු පිරිසිදු කිරීම, ඇදුම වේච්චිය භා
සපත්ත්තු වනි දැඟලුවීම යනුදී දැඩුමනින් ආරම්භ කිරීම
සතුවූ දෙකය. මෝසියල්ල දකුණුනට ගරු කිරීමක්
වශයෙයි.

2. "දකුණුන එනුමණන්ට ප්‍රිය මනස විය." මෙහි දකුණුනින්,
දකුණු කකුලෙන් හඳුකුණු පත්තෙන් කටයුතු ආරම්භ
කිරීම මෙන්ම දකුණින් යමක් කිරීම ද ඇතුළත් වේ.
3. නවචි තුමාමෙස් පවසයි: "දකුණුනින් ආරම්භ කිරීම
සතුවූදෙක නෙවු ගරීර අවයට ද ඇත. එනම් කන් දෙක,
අන් (අල්ල) දෙක, කම්මුල්ල දෙක යනුදීයයි. ඒවා ස්කවර
පිරිසිදු කළ යුතු වේ. අන කපතින්ම වනි හේතු සඩකයක්
වී නම්, එවිට දකුණුනට මූල්‍යන් දිය යුතුය."

(3018)

(270) - عن شداد بن أوس رضي الله عنه قال: ثُنَّان حَفْظُهُمَا عَنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «إِنَّ اللَّهَ كَتَبَ الْإِحْسَانَ عَلَىٰ كُلِّ شَيْءٍ، فَإِذَا قَتَلْتُمْ فَأَحْسِنُوا الْقِتْلَةَ، وَإِذَا ذَبَحْتُمْ فَأَحْسِنُوا الدَّبَحَ، وَلَيُحِدَّ أَحَدُكُمْ شَفَرَتَهُ، فَلِيُرِخْ ذَبِيَّتَهُ». [صحيح] - [رواه مسلم]

(270) – ස්වද්දේශ් ඉඩිනු අව්‍යාස් (රූපියල්ලෙහු අන්තු) තුමාවිසින් වත්තා කරන ලදී. මම අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්)

ගෙන් කරණු දෙකක් බරණය කර ගන්තෙමි. “සඛලීන්ම අල්ලන් සියලු කරණුවලට කරණව් නියම කර ඇත. එබැඳින් තුම්බාමරණ විට හෙඳින් ඉට කරන්න. තුම් සත්ව ගෙල සිදින විට ගෙල සිදිම විධිමත්ව ඉට කරන්න. තවද තුම්බාඅතරින් කෙනෙකු ඔහුගේ ආයුධය හෙඳින් මුවහන් කරන්වා ඔහු ගෙල සිදිනු ලබන සත්වයාවේක ගෙනීමට ඉඩ දෙන්වා” [පූර්ව සංක්‍රාන්තික සහිත හඳුසියකි] - [මුෂ්ਲිම් එය වත්තකර ඇත]

විවරණය:

සියලු කරණු වල අල්ලන් අප වෙන කුණව් නියම කර ඇති බව නඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් දක්වාසිරියි. යහපත යනු: තම නමුදුම් කටයුතුවලදී ද, යහපත සිදු කරන අවස්ථාවලදී ද, ම්‍යාම්වලට අත්වන හතිය වළක්වන අවස්ථාවලදී ද, නිරන්තරයෙන්ම අල්ලන් අධික්ෂණය කරන බව හඳුමය.

අපරුධයක සම ප්‍රතිචරණ දක්වන අවස්ථාවලී මරණ දක්වාවම ක්‍රියක්මක කිරීමේදී යහපත පිළිපෑදීම යනු: සකනයට ලක්වුවන් සඳහාසම ප්‍රතිචරණ දක්වීමේදී පහසුම, සහාල්ල සහ වේගවත්ම මත්තය තෙත්තෙන්මය.

ଆහාරය සඳහා සත්වයකු කපා හරින අවස්ථාවලී යහපත පිළිපෑදීම යනු: මුවහන් ආයුධයකින් සත්ව සභාල්ලවෙන් කළීම, කපන ලද සතා බලා සිටිය දී උග්‍ර ඉදිරියේ ආයුධය මුවහන්

නෙකිරීම, උග බලාසිවිය දී උග ඉදිරියේ තවත් සතෙකු කපා නෙහැරීම වන් දැඩිලිපදීමය.

හදීසයේ නරය:

1. මඟ්‍රීම කෙරෙහි වූ සර්වබලධත් අල්ලන්ගේ කරුණුවේ හා මෙමත් විය.
2. මරණ දැඩිවම හාඡාහරය සඳහස්තුන් කපෘහැරීම විධිමත් විය යුත්තේ ආගමනුගත කරන ලද ක්‍රමයට අනුගත වීමෙනි.
3. ඡරීඇ පිළිවෙනහි පවතින පූර්ණත්වය හස්සියල්ල ආවරණ කර තිබේ. ඒ අතරින් සතුන්ට කරුණුවේ හාමෙමත් දක්වීම ද ඇතුළත් වේ.
4. මිනිසේකුට මරණ දැඩිවම දීමෙන් පසු ඔහුගේ සිරුරු විකති කිරීමේ තහනම.
5. සතුන්ට වේදනාදෙන සම ක්‍රමයක්ම තහනම් කිරීම.

(4319)

(271) - عن عبد الله بن عمرو رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم: «إِنَّ الْمُقْسِطِينَ عِنْدَ اللَّهِ عَلَىٰ مَنَابِرِ مِنْ نُورٍ، عَنْ يَمِينِ الرَّحْمَنِ عَرَّ وَجَلَّ، وَكُلُّتَا يَدِيهِ يَمِينٌ، الَّذِينَ يَعْدِلُونَ فِي حُكْمِهِمْ وَأَهْلِيهِمْ وَمَا وَلُوا». [رواہ مسلم] - [صحیح]

(271) – අල්ලහින්ගේ දූතයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බවට අබ්දුල්ලහින් ඉඩිහු අම්රි (රජියල්ලහු අන්හුම්) තුම්ඩිසින් මෙසේ වත්තකරන ලදී: “සඛ්‍යින්ම යුක්තිගරුකයින් සර්ව බලධාරී, කීර්තිමත්, මහා කරුණිකයක්න්ගේ දකුණු දෙසින් ඇති, අල්ලහින් වන ඔහු අභියස ආලෙක්යෙන් වූ වේදිකඩින් මත සිටිනි. ඔහුගේ දත් දකුණු දෙසින් පවතී. ඔවුන් වනහි, ඔවුන්ගේ තීන්දුවලන් ඔවුන්ගේ පවුල් අතරන් ඔවුන් භරගත් දැනතරන් සංඛ්‍යා ඉටු කරන්නන් වූහ.” [පූර්ව සංක්‍යා සහිත හඳිසයකි] - [මුස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

තම අණසක, තම විනිශ්චය භාතම භරකරන්වය යටතේ සිටින මිනිසුන් අතර යුක්තිය සහ සත්‍යය පදනම් කර ගෙන විනිශ්චය කරන්නන් වනහි, මලවුන් කෙරෙන් නගිටුවනු ලබන දිනයේ ඔවුන් ආලෙක්යෙන් මවන ලද උස් සහ ඉහළ ආසන මත වඩා වන බව නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් දත්වා සිටී. එම වේදිකාරන්තරීතර මහා කරුණිකයක්න්ගේ දකුණු දෙසින් පිහිටුවන්වේ. ඔහුගේ දත් දකුණු ය.

හඳිසයේ භරය:

1. යුක්තිය භ්‍යංකරණන්වයේ මහිමය. ඒ සඳහා නත්දු කරවීම.
2. යුක්තිය යනු ජෙනු වූ කරණවිකි. සියලුම භරකරුවන්, ජනයාතර විනිශ්චය කරන්නන් මෙන්ම බිරියන් භා

දැරුවන් අතර යුක්තිගරුකිව කටයුතු කරන්නන් හස්ථාවනී
වෙනත් අය ද ඊට ඇතුළත් වේ.

3. මලුවුන් කෙරෙන් නඟිටුවනු ලබන දිනයේ යුක්ති ගරුකිව
කටයුතු කරන්නන්ගේ නිලය පහදිලි කිරීම.
4. දේවත්වය විශ්වීස කරන්නන්ගේ නිලයන් ඔවුන්ගේ
කියව්න්ට අනුව මලුවුන් කෙරෙන් නඟිටුවනු ලබන දිනයේ
අසමනා වෙයි.
5. උනන්දු කිරීමේ ක්‍රමය උපදෙස් ලබහන්නකුල කීකරු වීම
දිරිගන්වන උපදේශන ක්‍රමයකි.

(4935)

(272) - عن أبي سعيد الخدري رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «لَا ضَرَرٌ
وَلَا ضِرَارٌ، مَنْ ضَارَ ضَرَرَ اللَّهُ، وَمَنْ شَاقَ شَقَّ اللَّهُ عَلَيْهِ». [صحيف بشواهد] - [رواه الدارقطني]

(272) – අල්ලෙහ්ගේ දූතයණන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු සර්දී අල් කුද්දී (රළියල්ලෙහු අන්හු) තුමා
විසින් මෙසේ වත්තා කරන ලදී: “හිංසා නොකළ යුතුයි. ප්‍රති
හිංසාව ද සිදු නොකළ යුතුයි. කවරෙකු හිංසාකලේ ද අල්ලෙහ්
ඉහුට හිංසා කරනු ඇත. කවරෙකු අපහසුනඩියට පත්
කරන්නේ ද අල්ලෙහ් ද ඉහු ව අපහසුනඩියට පත් කරනු ඇත.”
[ඒය අනු සක්ෂි තුළින් පූර්ව සංකීර්ණ සහිතය] - [ඉමත් අද දරකුන්නී එය වත්තා
කර ඇත]

විවරණය:

විවිධකරණයන් මතුවන හතිය තමන්ගෙන් සහ අන්
යාගෙන් දුරු කළ යුතු බවත්, එබැවින් තමත හෝජ්න් අයට හති

කිරීමට කිසිවෙකුට අවසර නොති බවත් නඩා (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණුස්හදිලි කළහ.

ඔහුට නපුර නපුරෙන් පිරිමහ ගන්නට අවසර නත. මක්නිසඳියන් සීමව ඉක්මවීමෙන් තෙරව, පිළිපදිනු ලබන ප්‍රතිචර්යා දක්වීමේ මත්ගයකින් හරු නපුර නපුරෙන් ඉවත් නොවන බේතිනි.

ඡනයට නපුර සිදු කරන්නත නපුර හිමි වන බවත්, ඡනයා දුෂ්කරන්වයට පත් කරන්නත දුෂ්කරන්වය හිමි වන බවත් නඩා (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණුන් පැහැදිලි කළහ.

හදිසයේ භරය:

1. එක සමකට මිස අධික ලෙස ප්‍රතිචර්යා දක්වීමේ තහනම.
2. අල්ලන් තම ගන්නන්හට හිංසකරන යමක් ඔවුනට නියෝන් කෙලේ නත.
3. ප්‍රක්‍රියාත්මකවන් භෝජ්‍යන්හරු දීමීමෙන් භෝජ්‍යා කිරීමේ හැඳිංසඩට ලක්වීමේ තහනම.
4. ප්‍රතිචර්යා අදාළ ක්‍රියාත්මක පිහිටයි. කටයුතු හිංසයීඩා කරන්නේ ද අල්ලන් ද ඔහු හිංසයීඩාවට ලක් කරනු ඇත. කටයුතු දුෂ්කරතෘති කරන්නේ ද අල්ලන් ද ඔහුට දුෂ්කරතෘති කරනු ඇත.
5. ජරියානීනියේ එක් මූලධර්මයක් නම් “හිංසඩ ඉවත් කරනු ලැබේ.” ජරියාහිංසඩ අනුමත නෙකරන අතර හිංසකිරීම ප්‍රතික්ෂේප කරයි.

(273) - عَنْ أَبِي مُوسَى رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّمَا مَثُلُ الْجَلِيلِينَ الصَّالِحِ وَالْجَلِيلِينَ السَّوءِ كَحَامِلِ الْمِسْكِ وَنَافِخِ الْكِيرِ، فَحَامِلُ الْمِسْكِ: إِمَّا أَنْ يُحْذِيَكَ، وَإِمَّا أَنْ تَبْتَاعَ مِنْهُ، وَإِمَّا أَنْ تَحْمِدَ مِنْهُ رِيحًا طَيِّبَةً، وَنَافِخُ الْكِيرِ: إِمَّا أَنْ يُخْرِقَ شَيْأَكَ، وَإِمَّا أَنْ تَحْمِدَ رِيحًا حَسِيبَةً». [صحيح] - [متفق عليه]

(273) – නබි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු මූසා (රුඩියල්ලහු අන්හු) තුම්ඩිසින් මෙසේ වත්තකරන ලදී: “දහම් සහිකයට භා නපුරු සහිකයට උපමංච කස්තුරි උසුලන්නෙකු භා යකඩ කම්මලේ උදුන පිශින්නෙකු මෙනි. කස්තුරි උසුලන්නා වනහි, ඔහු ඔබට යමක් දෙයි. එසේ නතාහෙන් ඔබ ඔහුගෙන් මිලදී ගනී. එසේන් නතාහෙන් ඔහුගෙන් ඔබ සුගන්ධය ලබයි. නමුන් යකඩ කම්මලේ උදුන පිශින්නා වනහි, ඔහු ඔබේ ඇඳුම ප්‍රාජ්‍යසාදමයි. එසේ නතාහෙන් ඔහුගෙන් ඔබ දුර්ගන්ධය ලබයි.” [පූර්ව සංඝ සහිත භාජිසයකි] - [බූහන භාමුස්ලිම් හි වත්තාවී ඇති]

විවරණය:

වර්ග දෙකක ජනයා සඳහා නබි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන්ප්‍රමාදුදිරිපත් කළහ.

පලමු වර්ගය: අල්ලන් වෙන භා ඔහුගේ ත්‍යැනිය කවර දෙයක් මත පිහිටා ඇත්තේ ද ඒ වෙන මග පෙන්වන භාවිතනත වීම සඳහා උපකර කරන ධර්මිෂ්ට මිතුරා භාසහිකයා ඔහුට උපමංච කස්තුරි ව්‍යුහයිකයෙකු මෙනි. ඔහු ඔබට යමක් දෙනු ඇත. එසේ නතාහෙන් ඔහුගෙන් ඔබ ඔහුගෙන් මිලදී ගනු ඇත. එසේන් නතාහෙන් ඔහුගෙන් මන්සුවදක්, සුගන්දයක් ලබනු ඇත.

දෙවනි වර්ගය: අල්ලන්ගේ මත්ගය අවහිර කරන ප්‍රසකම් කිරීම සඳහා සහය දෙන අධර් මිශ්යා නපුරු මිතුරා සහ සහිකයා ය. ඔබ ඔහු තුළින් පිළිකුල් සහගත ක්‍රියවින් දකිනු ඇත.

ඒච්නකු සමග වඩී වීමත් සම්බන්ධකම් ප්‍රච්න්වීමත් ඔබට අපකිර්තිය ගෙන දෙනු ඇත. ඔහුට උපමව යකඩ කම්මලේ අදුන පිශින කම්මලේ කරවෙකු මෙනි. ඔහු පිශින ගිනි පූජුරු ඔබේ ඇදුම පූජස්සාදමනු ඇත. එසේ නත්තෙන් ඔහු අසලින් ඔබ දුර්ගන්ධයක් ලබනු ඇත.

හදිසයේ භරය:

1. ගුවකයෙහි අදහසි පැහැදිලි කර දීම පිණිසි උපමාගෙනහැර පැවතීම් අවසරය.
2. දෙවියන්ට අවනත වන, ධර්මිෂ්ය උදවිය සමග වඩීවීම සඳහාසිහා නපුරු ගුණාග ඇති අධර්මිෂ්ය උදවිය ගෙන් දුරස්වීම සඳහාදිරි ගන්වීම හකමත්ත ඇති කිරීම.

(3127)

(274) - عن أبي هريرة رضي الله عنه: أَنَّ رَجُلًا قَالَ لِلَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَوْصِنِي، قَالَ: «لَا تَغْضَبْ» فَرَدَّ مِرَارًا قَالَ: «لَا تَغْضَبْ». [صحيف] - [رواه البخاري]

(274) - අඩු තුරෙයිරු(රැලියල්ලෙනු අන්තු) තුම්සිසින් වත්තකරන ලදී: සඛල්වින්ම මිනිසේක් තබා (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණන්ට, ‘මට ඔබ උපදෙස් දෙනු මත්තව!’ යයි පවසාසිවියේය. එතුමණණ් “ඔබ කෙසේ නොවනු” යයි ප්‍රච්ඡාහ. ඔහු එසේ කිප වරක් ම විමසාසිවියේය. එතුමණණ් “ඔබ කෙසේ නොවනු” යයි ප්‍රච්ඡාහ. [පූර්ව සඩක සහිත හදිසයකි] - [ඉමත් බ්‍රහ්ම එය වත්තකර ඇත]

විවරණය:

සහඛ්වරයකු තබා (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණන්ගෙන් තමන්ට ප්‍රයෝග්‍යනවත් වන යමක් කියාදෙන්නයි

විමසාසිරියේය. එවිට එතුමතක්ක්ංඡහුට කෙසේ නෙවිය යුතු යයි අනු කළහ. එහි තේරුම කෙසේය උපදිවන හේතුසංකෘතියේ වලුකී සිටීම, කෙසේය ඇති වූ විට තමන් පරුනය කිරීම භාජම කෙසේය සමග සකන, පහර දීම්, බණු වදීම් වනි දැයින් ඉක්මවා ගෙසේ කටයුතු නෙකිරීම.

එම පුද්ගලයානමන්ට උපදෙස් දෙන මෙන් වරු ගණනාධික්ම ආයතනය කළ අතර නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් උරු පිළිතුරු වශයෙන් "ඉබ කෙසේ නෙවිතු" යන ප්‍රකාශය හරු වෙනත් කිසිවක් ඔහුට පවසයිලියේ නත්.

හදිසයේ භරය:

1. කෙසේය, කෙසේට තුළු දෙන සංඝක යන්දිය ගත් ප්‍රවේශම් වීම. සඛ්‍යාච්‍යාන්ම කෙසේය නපුරේ එකතුව වන අතර ඉන් වලුකී සිටීම යහපතෙන් එකතුවයි.
2. අල්ලන් තහනම් කළ දැක්වා කරන අවස්ථාවක ඇති වන ප්‍රාග්‍යාච්‍යාන් කෙසේය මෙන් අල්ලන් වෙනුවෙන් කෙසේ විය භක්.
3. සවන් දෙන්නාස්‍ය දැනගෙන, එහි වදුගත්කම අවබෝධී කර ගන්නාතුරු අවශ්‍ය වූ විට කථා යළි යළි ප්‍රනරභ්‍රතනය කිරීම.
4. විද්‍යාත්මකගත් උපදෙස් පත්‍රීමේ මහිමය.

(4709)

(275) - عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «لَيْسَ الشَّدِيدُ
بِالصُّرَعَةِ، إِنَّمَا الشَّدِيدُ الَّذِي يَمْلِكُ نَفْسَهُ عِنْدَ الغَضَبِ». [صحيح] - [متفق عليه]

(275) – අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාන කළ බව අඩු පුරෙරයිරා(රූපයල්ලනු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී: “ගක්තිමන් මිනිසාමල්ලට පෙර ක්‍රිඩකයා නෙති, සඛල්චින්ම ගක්තිමන් මිනිසා යනු තමන් කෙසේයට පත් වූ විට තමත් පරුනය කර ගන්නනාත්තය.” [පුරුෂ සංඝ සහිත හදීසියකි] - [බූහන් හාමුස්ලම් හි වත්තාවී ඇතා]

විවරණය:

සඛල්චින්ම සඛල්චක්තිය ගැරිර ගක්තිය හෙත්ලවන් දුව්ත්ත අය සමග මල්ලට පෙර බදීම හෙත්තාව්, සඛල්ලවන් ගක්තිය යනු ඔහුගේ ආත්මය ක්‍රියා කිරීම හාමුහුට කෙසේය අත් වූ විට එය පරුනය කිරීමය. හේතුව, සඛල්චින්ම එය තමන්ට පරුනය කිරීමේ හා ජෙයිනන්ට තමන් අභිබවායුත්ම් ගක්ති පෙන්වාදෙන්නක් වන බඳීනි.

හදීසයේ නාරය:

1. කෙසේය ඇති වූ අවස්ථාවක සින පරුනය කිරීමේ හාමුවසීමේ මහිමය. සඛල්චින්ම එය ඉස්ලම් දිරිමන් කළ දහම් ක්‍රියවන් අනාරන් ටේ.
2. කෙසේය ඇති වූ විට තම සින සමග අරගල කිරීම සතුරත එරෙහිව සටන් කිරීමට වඩාලවන් ය.
3. අදින කුණුයේ බලය යුත් වටහාගෙන සිටි දැක්වනුවට, ගෙව්වනීය ගුණාගයක් බවට ඉස්ලම් එය වෙනස් කළේය.

ඇහෙයින් මිනිසුන් අතර වචක්ම ගක්තිමත් තහන්තා
වනුයේ තම සිත පැණය කරන්නය.

4. කෙප්යෙන් දුරජ්වීම: මත්ද, පුද්ගල මෙන්ම පෙෂු ජනත්වට
ඡ්‍යෙනුවෙන් හති ඇති වේ.

(5351)

(276) - عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو رضي الله عنهمما قال: قال رسول الله صلى الله عليه وسلم: «أَرَبَعٌ مَنْ كُنَّ فِيهِ كَانَ مُنَافِقاً خَالِصًا، وَمَنْ كَانَ فِيهِ خَلَةٌ مِنْهُنَّ كَانَ فِيهِ خَلَةٌ مِنْ نِفَاقٍ حَتَّى يَدْعَهَا: إِذَا حَدَثَ كَذَبَ، وَإِذَا عَاهَدَ غَدَرَ، وَإِذَا وَعَدَ أَخْلَفَ، وَإِذَا خَاصَمَ فَجَرَ». [صحیح] - [متفرق] عليه

(276) – අල්ලන්ගේ දූතයණන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බවට අඩුල්ලන් ඉවිතු අම්රි (රුහියල්ලෙහු අන්තුම්) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. "කරුණු හතරක් ඇතේ. කවර කෙනෙකු තුළ ඒවාපිහිටාඅන්තේ ද ඔහු සඛුහාකයකු විය. කවරෙකු තුළ ඉන් කෙටසක් ඇත්තේ ද, එය අන්හර දමන තොක් කුහකන්වයේ කෙටසක් ඔහු තුළ පවතිතු ඇතේ. ඔහු කතා කළ විට බෙරු කතාකරයි. ඔහු ගිවිසගන් විට එය උල්ලංසනය කරයි. ඔහු පෙනු රුන්ද දුන් විට එය කඩ කරයි. ඔහු තර්ක කළ විට අයහාපන් ලෙස හසිරේ.“ [පූර්ව සඩක සහිත හදීසයකි] - [බූහන් හා මූස්ලිම් හි වත්තාවී ඇතේ]

විවරණය:

කරුණු හතරක් පිළිබඳ නැඩ (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණණ් අවවශ්‍ය කළහ. ඒවා මූස්ලිම්වරයකු තුළ එකතු වී තිබූ විටෙක එම කරුණ හේතුවෙන් ඔහු කුහකයින්ට දැඩි සේ සමන වනු ඇතේ. මෙහි පවසාඇත්තේ එම කරුණු අඩුවාගිය

අය සම්බන්ධයෙනි. නමුත් මේ ගුණාග දුර්ලභ කෙනෙකු නම් ඔහු ඒ තුළට නොවනු ඇත. එනම්:

පලමුවන්නා ඔහු කතාකළ විට වූවමනුවන්ම බෙරු කියයි. ඔහුගේ කත්ති තුළ සත්‍යයක් දකින්නට නොඟඟී.

දෙවන්නා යම් ගිවිසුමක් ගිවිස ගත් විටෙක, එය සම්පූර්ණ නොකරයි. අදාළ තහන්ත්ත වංචකරයි.

තුන්වන්නා යම් පෙනුවක් දුන් විටෙක එය ඉටු නොකර, ඒ තහන්ත්ත එය කඩ කරයි.

සිවිවන්නා යමෙක් සමග ඔහු ව්‍යු ව්‍යු කළ විට ඔහුගේ තර්කය කළ වේ. සත්‍යයෙන් වෙනත් නැඹුරු වෙයි. එය ප්‍රතික්ෂේප කිරීමට භානිෂ්ථිල කිරීමට පෙළඳුවී. බෙරුව භාවහි දැජුවයි.

සඛ්‍යීන්ම කුහකන්වය යනු අහසන්තරයේ ඇති දැඩි පටහනී යමෙක් ප්‍රදර්ශනය කිරීමකි. මෙම ගුණාග ඇති උදව්‍ය තුළ මෙම අර්ථය දක්නට ලැබේ. ඔහුගේ කුහකන්වය මිනිසුන් අතරින් ඔහු කවර අයකු සමග කතා කලේ ද, ඔහු කවර අයකුට පෙනුවක් දුන්නේ ද, කවර අයකු විසින් ඔහුව විශ්ව්‍ය කලේ ද කවර අයකු සමග ඔහු තර්ක කලේ ද කවර අයකු සමග ගිවිසුම්වලට එළඹුනේ ද එවන්නාගේ අයිතිය තුළ පවතින්නකි. ඉස්ලාම තුළ මුනරික් (කුහකය) යනු අහසන්තරයේ දේව ප්‍රතික්ෂේප සගවානුගන මතුපිටින් ඉස්ලාම ප්‍රදර්ශනය කරන්නය. මෙම කරුණු අතරින් යම් කරුණුක් කවරෙකු තුළ හෝ නම් ඔහු එය අන්හර දමන නොක් ඔහු තුළ කුහකන්වයේ ලක්ෂණයක් වන්නේමය.

හඳිසයේ නරය:

1. කුහකයන් ඇතැම් ලක්ෂණය මෙහි විස්තර කර ඇත්තේ ඒ ගන බිය ඇති කිරීමටත් එහි ඇද වලීම ගන අවවාහු කිරීමටත් බව සලකන්න.
2. හඳිසයේ අදහස නම්: සඛල්‍යීන්ම මෙම කරුණ කුහකන්වයේ කරුණු වෙති. අදාළ පුද්ගලයාමෙම කරුණුවල දී කුහකයින්ට සමන වන්නේය. ඔවුන්ගේ ගනිගුණවලින් හෙබේ අයකු වන්නේය. නමුත් ඔහු අභ්‍යන්තරයේ දේව ප්‍රතික්ෂේපය සගවන බණ්ඩා ගන ඉස්ලමය පුදර්ගණය කරන කුහකයු තරමට වන්නේ නත්. කවරෙකු තුළ මෙම කරුණු තුන ඉක්මවාගෙන් ඒ ගන ඔහු නෙසැලුකිලිමත් වී එය සූල් දෙයක් බව සලකන්නේ ද මෙම ප්‍රකාශය අදාළ වනුයේ ඔහුට බව ප්‍රකාශ වෙයි. එසේ ඔහු එම තත්ත්වයේ පසුවියේ නම්, ඔහු බෙත්හා විට ප්‍රතිපත්තිමය වශයෙන් ද දූෂිත අයකු වේ.
3. ගස්සන් තුමෙමසේ ප්‍රවසයි: ආගමේ මූලය කරුණු තුනකට සීම්වී ඇත. එනම් ප්‍රකාශය, ක්‍රියා සහ චේතනවියි. මෙය පෙන්වාදෙනුයේ මූසවිද්‍යයෙන් ඇති වන දූෂිත වචනය, උග්‍රී වීමෙන් ඇති වන දූෂිත ක්‍රියා හටුංක වීමෙන් ඇතිවන දූෂිත චේතනවියි. ර්ට හේතුව පෙනෙන්දුවක් කඩ කිරීමේ චේතනවි පෙනෙන්දුව හස්සදිය හකි නම් මිස අපකීර්තියට පත් නෙත්වී. කෙසේ වෙතන්, ඔහු අධිෂ්ථාන කර ගන් පසු ඔහුට බඩා හෝ එහිදහසක් මතු වූයේ නම්, එවිට එය ඔහු තුළ පවතින කුහකකමේ ගුණාගයක් බව සලකනු නොලැබේ.
4. කුහක භාවය වර්ග දෙකකි: ප්‍රතිපත්තිමය වශයෙන් පවතින කුහකන්වයි. එය ඊමන් හෙවත් දේව

විශ්වසයෙන් ඔහුට බහුරු කරයි. එනම් ඉස්ලමය පුද්රේනය කරමින් ප්‍රතික්ෂේපය ඔහු තුළ සගවානීමය. අනෙක ක්‍රියා මත පදනම් වූ කුහකන්වය. එනම් ඔවුන්ගේ ගනිගුණ කුහකයින්ට සමඟ වීමය. එය අදාළ පුද්ගලයා දේව විශ්වසයෙන් බහුරු නෙකරන නමුන් එය මහා ප්‍රසාදයන්ගෙන් එකක් බව විද්‍යාත්‍යන් පවසනි.

5. ඉඩිනු හජර් තුමාමෙස් පවසයි: සඛ්‍යාත්‍යාපන්ම තම හදවතින්, තම දිවෙන් විශ්වස කර ක්‍රියත්වන් මෙය සහතික කර සිටින්නඡවිශ්වස කරන්නෙකු ලෙස විනිශ්චය නෙකුරෙන අතර ඔහු කෙරෙහි දේව ප්‍රතික්ෂේපයේ නීතිය බල පවත්වන්නේ නත්. ඔහු අපසින්නේ සඳහනිකහවිය හිමි කර ගන්නකුහකයකු නෙවන බව විද්‍යාත්‍යන් සියලු දෙනාම ඒකමතිකව එකගා වී ඇත.
6. නවවි තුමාමෙස් පවසයි: විද්‍යාත්‍යන්ගෙන් පිරිසක් මෙස් පවසඡැන: එනම් මෙහි 'කුහකයේයනුවෙන් අදහස් කරනුයේ, නබ් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ යුගයේ සිටි, ඔවුන්ගේ දේව විශ්වසය ගනු කනාකර, පසුව බෙරුකළ, ඔවුන්ගේ විශ්වසය මත සහතික වී පසුව දෙනී වූ, ආගමික කටයුතු සම්බන්ධයෙන් හස්‍යට උපකර කරන බවට පෙනෙන්දු වී පසුව එය කඩ කර ඔවුන්ගේ ආරවුල්වල අකන්‍යා විය.

(65124)

(277) - عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رضيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لَيْسَ الْمُؤْمِنُ بِالظَّعَانِ وَلَا الْلَّعَانِ وَلَا الْفَاحِشَ وَلَا الْبَذِيءُ». [صحيح] - [رواه الترمذى]

(277) - අල්ලේන්ගේ දුනයණන් (සල්ලලේනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩුලේන් ඉඩිනු මස්ගැද් (රූපයල්ලනු අන්හු) තුම්විසින් මෙසේ වත්තකරන ලදී: "දඩි සේ දෙසින් නගන, දඩි සේ ගෘහ කරන, අයිල්විත ලෙස කටයුතු කරන, පහත් ලෙස කටයුතු කරන තත්ත්තා දේවත්වය විශ්වාස කරන මූ:මින්වරයකු නොනැවී." [පූර්ව සබක සහිත හදිසයකි] - [ඉමම් නිරමිදී එය වත්තකර ඇතා]

විවරණය:

මිනිසුන් හට ඔවුන්ගේ පෙළපත සම්බන්ධයෙන් දෙසින් නැඟීම, නිතර අධික ලෙස අපහසු කිරීම හායා කිරීම, ක්‍රියත්වන් හෝවේවාකාථවන් හෝවේවාකිසිදු ලැංඡජකින් තොරව අසහය ලෙස හඳුන්ම සම්පූර්ණ විශ්වාසයක් ඇති මූ:මින්වරයකුගේ කටයුතු අතරන් නොවා බව නඩී (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණණස්ථාන්වසිරියහ.

හදිසයේ හරය:

1. ඡරීඇලේවී ප්‍රකණ අතර ර්මකය අහිමි වී යන්නේ තහනම් දෙයක් සිදු කිරීමෙන් හෝංනිවත්යය දෙයක් අන්හඳීමෙන් හෝපමණක් නොනැවී.
2. නපුරු කටයුතුවලින් ගැරිර අවයව ආරක්ෂකිරීමට විශේෂයෙන්ම දිව ආරක්ෂකිරීමට දිර් ගන්වීම.
3. සින්දී තුමාමෙසේ පවසයි: අතිගයෙක්තියේ ස්වරුපයෙන් "දඩි ලෙස දෙසින් නගන, දඩි ලෙස ගෘහ කරන" අය යනුවෙන් මෙහි සඳහන් වී නිඩීම පෙන්වාදෙනුයේ, දෙසින් නැඟීම හායා

කිරීම සුළු වගයෙන් අවස්ථා අවස්ථාවක කිරීම, දේව විශ්වයේ තත්ත්ත්වන් යැඩි විස්තර කිරීමේ දී හත්‍යක් ඇති නොකරන බවයි.

(65869)

(278) - عن عبد الله بن عمر رضي الله عنهما قال: سَمِعَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلًا يَعْظُلُ أَخَاهُ فِي الْحَيَاةِ، فَقَالَ: «الْحَيَاةُ مِنَ الْإِيمَانِ». [صحیح] - [متفق عليه]

(278) - අබ්දුල්ලේහින් ඉබෑනු අම්ර (රූපියල්ලේහිනු අන්හුම) තුමාවිසින් වත්තා කරන ලදී: මිනිසේක් තම සහෙස්රයත ලං්ඡඩ් සම්බන්ධයෙන් උපදෙස් දෙමින් සිටිය දී ඔහුට සවන් දුන් තබා (සල්ලේහිනු අලයිහි වසල්ලම්) තුමණක්මෙසේ ප්‍රඩූහ: "ලං්ඡඩ් බිය ඊමන් හෙවත් දේව විශ්වය අතරින් ව්‍යුතකි." [පූර්ව සඛක සහිත හඳුසෙයකි] - [බූහන් භාමුස්ලීම් හි වත්තාවී ඇතා]

විවරණය:

මිනිසේක් තම සෙකහසුරත ඕනෑම වචා ලං්ඡඩ් සිල්ලී වීම අත්හර දමන මෙන් අවවැක කරන ආයරු තබා (සල්ලේහිනු අලයිහි වසල්ලම්) තුමණක්ට ඇසුනි. එවිට එතුමණක්මුව: සඛල්ලීන්ම ලං්ඡඩ් යනු විශ්වයේ කෙතුසක් බවත් එය යහපත හර වෙනත් කිසිවක් රැගෙන නොසින බවත් පහදිලි කළහ.

ලං්ඡඩ් යනු අලංකත කුයවන් මත රැදෙන, අශීල්විත දැමැග භරවන ගුණාගයකි.

හඳුසයේ භරය:

1. යහපතෙන් ඔබට වළක්වන දෙය ලං්ඡඩ් ලෙස හාඳුන්වනු නොරුවී, නමුත් එය අවනම්බුව, අසරණකම, බියගුලුකම සහ බියසුලුකම ලෙස හඳුන්වේ.

2. ලේඛව යනු අල්ලන්ගෙන් වූවකි. එය නියෝගී ක්‍රියක්මක කිරීමෙන් භාන්තනම් කරන ලද දැංච්න්හරු දීමීමෙන් සිදුවන්නේය.
3. මිනිසුන් සම්බන්ධයෙන් ලේඛවීම යනු ඔවුන්ට ගරු කිරීම, ඔවුන්ගේ තන්ත්වයන්ට අනුකූලව කටයුතු කිරීම සහ සුපුරුණ අයිලුවර දැසීන් වළකී සිටීම.

(5478)

(279) - عن المقدام بن معدى كرب رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «إذا أحبَ الرَّجُلُ أخاهُ فلْيُخِرِهُ أَنَّهُ يُحِبُهُ». [رواه أبو داود والترمذى والنمسائى في السنن الكبرى وأحمد]

(279) – නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අල්-මික්දත් ඉඩිනු මෘදු කරඩි (රැලියල්ලහු අන්හු) තුමාවිසින් වත්තා කරන ලදී. "මිනිසෙකු තම සහෙස්රයෙ ජ්‍යෙම කරන්නේ තම්, සඛලින්ම තමන් ඔහුට ජ්‍යෙම කරන බව දහුම් දිය යුතුය." [පූර්ව සඩක සහිත හදීසයකි] - []

විවරණය:

දේවන්වය විශ්වස කරන මූලික්වරුන් අතර සම්බන්ධතා ගැක්තිමත් කරන, ඔවුන් අතර ආදරය පතුරුවාහරන හේතු සඩක අතරන් එකක් මෙහි දී නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රහැදිලි කර ඇත. එනම් කිසිවකු තම සහෙස්රයෙ ආදරය කරන්නේ තම්, තමන් ඔහුට ආදරය කරන බව දන්වයිටිය යුතු බවය.

හඳිසයේ භරය:

1. උත්තරීතර අල්ලන් වෙනුවෙන් පමණක් වන අවධාන ආදරයේ මහිමය. එය ලෙකික යහපත වෙනුවෙන් නෙවිය යුතුය.
2. අල්ලන් විෂයයෙහි ආදරය කරනු ලබන්න තම ආදරය ගත් දන්වයිලීම සතුවූ දෝකය. එය ආදරය හාසේනෙහස ව්‍යුත් කරනු ඇත.
3. දේවන්වය විශ්ව්‍ය කරන මූලික්‍රත්න අතර ආදරය පත්‍රවැසීම, දේව විශ්ව්‍යයේ සහෙද්‍රත්වය ගක්නිමත් කරන අතර සම්පාදන බිඳවැළීමෙන් හාබේදී යුතුමත් ආරක්ෂා කරයි.

(3017)

(280) - عن جابر بن عبد الله رضي الله عنهما عن النبي صل الله عليه وسلم قال: «كُلُّ مَعْرُوفٍ صَدَقَةٌ». [صحيح] - [رواه البخاري من حديث جابر، ورواه مسلم من حديث حذيفة]

(280) - අල්ලන්ගේ දුනයන්න (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ජ්‍යෙර ඉඩිනු අඩුද්දලන් (රුඩ්යල්ලනු අන්හු) තුමා විසින් වත්තා කරන ලදී. “සම් යහපත් කටයුත්තක්ම ප්‍රණය කර්මයකි.” [පුරුෂ සඛක සහිත හඳිසයකි] - []

විවරණය:

වචනයෙන් හෝතියන්වන් හෝවේවා සඛලින්ම අන් අයට ප්‍රයෝග්‍යනවන් වන සම් යහපත් ක්‍රියාවක්ම - කීවන් හෝ කළන් - එය ප්‍රණය කර්මයක් බවත් ඒ සඳහා විපක්‍රාම ඇති බවත් නඩී (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණයන් දන්වයිලියි.

හඳිසයේ හරය:

1. සඛලීන්ම සිදුකව් යනු පුද්ගලයෙක් තම ධනතේ යමක් නිකුත් කිරීමට පමණක් සීමචන්තේ නත්. අන්ථයට යහපත ගෙන දෙන පරිදි මිනිසකරන සම් යහපත් ක්‍රියවික්ම එසේ නත්තිනම් පවසන සම් ප්‍රකණයක්ම එහි අනුලත් වන්නේය.
2. අන් ඇයට සෙත සළසන සම් කටයුත්තක් ගෙනම හාංචුවූ කරන සම් යහපත් ක්‍රියවික් ගෙනම මෙහි උනන්දු කරවා ඇතු.
3. කිසියම් යහපත් ක්‍රියවික් වේවා එය අල්ප වුව ද එ ගෙන හඳුළුවෙන් නෙබලීය යුතුය.

(5346)

(281) - عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «كُلُّ سُلَامٍ مِنَ النَّاسِ عَلَيْهِ صَدَقَةٌ، كُلُّ يَوْمٍ تَطْلُعُ فِيهِ الشَّمْسُ يَعْدِلُ بَيْنَ الْإِثْنَيْنِ صَدَقَةٌ، وَيَعْيَنُ الرَّجُلُ عَلَى ذَاتِهِ فَيَحْمِلُ عَلَيْهَا أَوْ يَرْفَعُ عَلَيْهَا مَتَاعَهُ صَدَقَةٌ، وَالْكَلْمَةُ الطَّيِّبَةُ صَدَقَةٌ، وَكُلُّ خُطْوَةٍ يَخْطُوْهَا إِلَى الصَّلَاةِ صَدَقَةٌ، وَيُمِيَّظُ الْأَذَى عَنِ الْطَّرِيقِ صَدَقَةً». [صحيح] - [متفق عليه]

(281) – අල්ලන්ගේ දුනයක්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු නුරේදිරා(රැලියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: “මිනිසින් වූ සම් පුරුකකටම හිරු උදිවින සම් දිනකම ඒ සඳහාදිය යුතු දුනයක් ඇත් දෙදෙනෙකු අතර සමනය කිරීම දුනයකි. මිනිසකුට තම වහානයේ ඔහුව නංවාගෙන හෝ ඔහුට ප්‍රවහන පහසුකම් සලසීම ද දුනයකි. ප්‍රිය වචනය ද දුනයකි. සලකය වෙත ගමන් කරන සම් පියවරක්ම දුනයකි. මත්ගයේ ඇති හනිදෙක දැඟුවන් කිරීම ද දුනයකි.” [පූර්ව සබක සහිත හඳුසියකි] - [බූහන හාමුස්ලම් හි වත්තාවී ඇතා]

විවරණය:

සම් මුස්ලිම්වරයකුම තමන් වෙත පිරිනමා ඇති ආරෙන්සමන්හඩිය සඳහන් ඔහුගේ අස්ථී සන්ධි මෙනුවීමට හා දිගු හඳුමට හකි සේ නිර්මණය කර තිබීම සඳහන් අල්ලන්ට කතාදු වනු පිණිස ඔහුගේ අස්ථී සන්ධි අතරන් සම් පුරුකක ප්‍රමණයට උත්තරීතර අල්ලන් වෙනුවෙන් අමතර දුනයක් පිරිනමිය යුතු බව නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක් ප්‍රහැදිලි කළහ. සඛැලින්ම එම දුනය ඉශේද වනුයේ සියලුම ආකරයේ ද්‍රාමි ක්‍රියාත්මක තුළිනි. මුදල්පිරිනම්මේන් ප්‍රමණක් සිදු නෙතුවී. ඒ අතරන්: දෙදෙනෙකු අතර මතගැවුම් ඇතිවන විට ඔවුන් අතර ඔබ යුත්තිය ඉවු කිරීම හාමුවුන් අතර සමනයට පත් කිරීම දුනයකි. අසරණ අයකු තම වහානයේ නංවාගෙන හෝ

ඔහුගේ බඩුබහිර්දිය ප්‍රවහනය කරමින් ඒ සඳහා පහසුකම් සලසාදීම ද සඳකවිකි. දික්රීම, ප්‍රත්ථිතාකිරීම හා සලම් පච්චීම වන් යහපත් ප්‍රකණය ද සඳකාවේ. සලකාය සඳහා පය තබන සම පියවරක් තුළින් ද සඳකවික් ඇත. මත්ගයේ හනිදෙක දැකුවත් කිරීම ද සඳකවිකි.

හදීසයේ නරය:

1. මිනිස් අස්ථී හසුන්ධි එකිනෙකට ඇමේණ් පිහිටීම උත්තරීනර අල්ලන්ගේ මහත් ආයිර්වදීයකි. එබැවින් ඒ සම අස්ථීයක් සඳහා ඡායක් පිරිනමිය යුතු වේ. විශේෂයෙන්ම එම ආයිර්වදීය සඳහම කකාල පූර්වක විය යුතු ය.
2. එම ආයිර්වදීය කුරාය පූර්වම පවතින බැඩින්, සම දිනකම අලුතින් කකාලවීම සඳහා නන්දු කරවීම.
3. සම දිනකම අනිරේක නමදුම් හැඳුනායන් නිරන්තරයෙන්ම ඉටු කිරීම සඳහා නන්දු කිරීම.
4. ජනය අතර සමතය ඇති කිරීමේ මහිමය.
5. මිනිසාම සහේත්ත්‍රය උද්වී කිරීම සඳහා ඇරි ගන්වීම, සඛැවින්ම ඔහු ඔහුට උද්වී කිරීම දායකක් වේ.
6. සැමුහික සලකායට සහභානී වීමටත්, ඒ වෙත පාගමනින් යම්වත්, එමගින් මස්සීදාය ගෙඩින්මටත් දීරි ගන්වීම.
7. මිනිසුන්ට හනි දෙක වන හෝම්වුනට පීඩාගෙන දෙන දී වලින් ඉවත් වී ඔවුන්ගේ මත්ගවලට ගරු කළ යුතුය.

(4568)

(282) - عن أبي هريرة رضي الله عنه عن النبي - صلى الله عليه وآله وسلم - قال: «من نَفَسَ عن مؤمنٍ كُربَةً من كُربَةِ الدُّنْيَا نَفَسَ اللهُ عنْهُ كُربَةً من كُربَةِ يَوْمِ الْقِيَامَةِ، وَمَنْ يَسَرَ عَلَى مُعْسِرٍ يَسَرَ اللَّهُ عَلَيْهِ فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَمَنْ سَرَّ مُسْلِمًا سَرَّهُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ، وَاللَّهُ فِي عَوْنَى الْعَبْدِ مَا كَانَ الْعَبْدُ فِي عَوْنَى أَخِيهِ، وَمَنْ سَلَكَ طَرِيقًا يَلْتَمِسُ فِيهِ عِلْمًا سَهَّلَ اللَّهُ لَهُ بِهِ طَرِيقًا إِلَى الْجَنَّةِ، وَمَا اجْتَمَعَ قَوْمٌ فِي بَيْتٍ مِنْ بَيْوَاتِ اللَّهِ يَتَلَوَّنَ كِتَابَ اللَّهِ وَيَتَدارَسُونَهُ بَيْنَهُمْ إِلَّا نَزَّلْتُ عَلَيْهِمُ السَّكِينَةَ وَغَشِّيَتْهُمُ الرَّحْمَةُ وَحَفَّتْهُمُ الْمَلَائِكَةُ، وَذَكَرُهُمُ اللَّهُ فِيمَنْ عِنْدَهُ، وَمَنْ بَطَأَ بِهِ عَمَلُهُ لَمْ يُسْعِ بِهِ دَسْبَهُ». [صحيح] - [رواه مسلم]

(282) – අල්ලන්ගේ දුතයක්න් (සල්ලෝලෙහු අලයිහි වසල්ලම්) ජ්‍රීරකකා කළ බව අඩු භුරේය්රා(රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තා කරන ලදී. “කටරෙකු මූ:මින්වරයකුගෙන් මෙලෙඩ් දුෂ්කරතා අතරින් දුෂ්කරතාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නඟිවුවනු ලබන දිනයේ පවතින දුෂ්කරතා අතරින් දුෂ්කරතාවක් අල්ලන් ඔහුගෙන් ඉවත් කරනු ඇත. කටරෙකු දුෂ්කරතා ඇත්තෙකුට පහසුව සලසන්නේ ද මෙලෙඩ් භා මතුලෙඩ් අල්ලන් ඔහුට පහසුව සලසනු ඇත. කටරෙකු මූස්ලිම්වරයකු(ගේ වරදක්) සගවන්නේ ද මෙලෙඩ් භා මතුලෙඩ්වහි අල්ලන් ඔහුට සගවනු ඇත. ගත්තා තම සහෙද්දරයට උදව් කරමින් සිටින කල්තක් අල්ලන් එම ගත්තය උදව් කරමින් සිටියි. කටරෙකු දහුම සෞම්‍යා මත්‍යගයක ගමන් කරන්නේ ද එමගින් ස්වර්ගය වෙත වූ මත්‍යගය අල්ලන් ඔහුට පහසු කරනු ඇත. අල්ලන්ගේ නිවේස් අතරින් නිවේසක පිරිසක් වඩි වී අල්ලන්ගේ ගේරන්ලය කියවමින් ඔවුන් අතර එය අධියනය කරමින් වඩි වී සිටින්නේ ද ඔවුන් වෙත සන්සුම පහළ වී ආයිරවද්‍ය ඔවුන් ආවරණය කර මලක්වරුන් ඔවුන් පිරිවරා සිටිනු මිස නත්තා. අල්ලන් ද ඔහු අධියස සිටින්නන් අතර ඔවුන් ගත්ත මෙනෙහි කරනු ඇත. යහපත් ක්රියාත්මක් මන්දගතී තත්ත්වා ඔහුගේ (ඉහළ) පරම්පරා ඔහුට ඉදිරියට යෙමට ඉඩ නොනැදී.” [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමත් මූස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

මෙම ගුද්ධ වූ හදීසය අපට පෙන්වා දෙන ජ්‍රීරයෝත්තය වනුයේ: සඛ්‍යීන්ම කටරෙකු මූස්ලිම්වරයකුගෙන් යම් දුෂ්කරතාවක් ඉවත් කරන්නේ ද එසේ නත්තහෙත් ඔහු මත නිබෙන අසිරි කටයුත්තක් පහසු කර දෙන්නේ ද ඔහු මත පවතින යම් අවමනයක් හෝජනත් තත්ත්වයක් සගවන්නේ ද

එවිට අල්ලන් ඔහු සෙත සලසු එම ක්රයවින්ට ආවේනික ජ්‍රේතිඵල ඔහුට පිරිනමනු ඇත. ගත්තකු තම සහෝද්‍රයන්ගේ දූෂ්කර කටයුතුවලදී ඔහුට උදව් කරන අවස්ථාවේ අල්ලන් තම භණ්යය තුළින් ඔහුගේ මෙලෙනුවහි මෙන්ම මතුලෙනුවහි කටයුතුවලදී ඔහුට පිහිට වනු ඇත. දික්ර සහඩින්ට හෝ දහුමෙන් පෙශ්ණය වූ විද්‍යාත්‍යන්ගේ සහඩින්ට දහුම ලබාමේ අපේක්ෂණවන් සහභානී වීම වන් ආධියක්මික මත්‍යය මත කටයුතු ගමන් කරන්නේ ද එසේ නඟහෙන් ජ්‍රේතියේන් දහුමෙන් භාවෙනත් දසීන් ඔහු වෙත ඉදිරිපත් කරන දැගනු සකච්ඡාකරන එය ගත් පරිගිලනය කරන ඒ ගත් විශ්ලේෂණය කරන ස්ථාන මෙන් දහුම ලබාමේ සඳහා ලෙකික මත්‍යය මත ගමන් කරන්නේ ද එම මත්‍යගේ අවංකව දැඩාමී වේනනුවන් යුතුව ගමන් කළේ නම් ස්වර්යය වෙත රැගෙන යන ජ්‍රේතියේන් දහුම ලබන්නට අල්ලන් ඔහුට ආයිර්වද කරනු ඇත. අල්ලන්ගේ නිවේස් අතරින් එක් නිවසක අල් කුරුආනය කියවීමටත් එය හදුන්මටත් එක් වන පිරිස වනකී, අල්ලන් ඔවුනට සහසුම ලබාදෙනු ඇත. ආයිර්වදය ඔවුන් වෙළාගනු ඇත. සුරදුනවරුන් සහභානී වනු ඇත. අල්ලන් අධියසින් වූ උදර පිරිස අතර ඔවුන් ගත් පසුසුම කරනු ඇත. සඛ්‍යින්ම සම්පූර්ණ ගෙවෙය හිමිවනුයේ දැඩාමී ක්රයවින් තුළිනි. පෙළපත හෝ තරනිරම් බඳීමෙන් නොවන්නේය.

හදීසයේ භරය:

(4801)

(283) - عَنْ أَبِي بَرْزَةَ الْأَسْلَمِيِّ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «لَا تَرُوْلُ قَدَمًا عَبْدٍ يَوْمَ الْقِيَامَةِ حَتَّى يُسْأَلَ عَنْ عُمُرِهِ فِيمَا أَفْنَاهُ، وَعَنْ عِلْمِهِ فِيمَا فَعَلَ، وَعَنْ مَالِهِ مِنْ أَيْمَانِ أَكْتَسَبَهُ وَفِيمَا أَنْفَقَهُ، وَعَنْ جِسْمِهِ فِيمَا أَبْلَاهُ». [صحيح] - [رواوه الترمذى]

(283) – අල්ලන්ගේ දැනයණකන් (සැල්ලල්ලනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු බර්සාඅල්-අස්ලම් (රළියල්ලනු අන්හු) තුමා විසින් මෙසේ වත්තකරන ලදී. “ගත්තෙකුගෙන් තම ආයු ක්‍රිය ගත්, එය කවර කරුණක ඔහු ගත කළේ යයි ද, ඔහුගේ දහුම ගත්, එය කවර විෂයක ක්‍රියාකෙරෙවීවේ යයි ද, ඔහුගේ ධනය ගත්, එය කෙත්තක සිට ඉපයුවේ ද, කවර විෂයක වියදම් කළේ යයි ද ඔහුගේ ගරීරය ගත්, එය කවර විෂයක ව්‍ය කළේ යයි ද විමසනු ලබන තෙක් මලවුන් කෙරෙන් නග්‍රිවුවනු ලබන දිනයේ ඔහුගේ දෙපාටුවන්ට තෙයන්නේමය.” [පූර්ව සඩක සහිත භාෂ්‍යකි] - [ඉමම් නිර්මිදී එය වත්තකර ඇත]

විවරණය:

මලවුන් කෙරෙන් නග්‍රිවුවනු ලබන දිනයේ විනිශ්චය කරන ස්ථානයෙන් ස්වර්ගය වෙන හෝ නිරය වෙන හෝ කරුණු කිහිපයක් විමසනු ලබන තෙක් කිසිදු මිනිසේකු තරණය තෙකරන බව නඩී (සැල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණකන් දන්ව්‍යිටියි.

පලමු වන්න: ඔහු ගත කළ ඔහු ව්‍ය කළ ඔහුගේ ජ්‍යෙෂ්ඨය.

දෙවන්න: ඔහුගේ දහුම ගත. ඔහු එය අල්ලන් වෙනුවෙන් සේවීවේ ද? ඒ අනුව කටයුතු කළේ ද? එය අදාළ තහනත්තන්හට දන්ව්‍යිටියේ ද යන වග,

තුන්වන්න: ඔහුගේ ධනය ගත. ඔහු එය සේවීවේ කෙත්තින් ද? එය අනුමත ද තහනම් ද? අල්ලන් ත්‍යැනියට පත්වන

කරුණක වියදම් කලේ ද නත්හෙන් ඔහු උරණ වන කරුණක වියදම් කලේ ද? යන වග,

සිවිවත්න: ඔහුගේ ගරීරය, ඔහුගේ බලය, ඔහුගේ සුවය, ඔහුගේ තරුණ්‍යය ගන. එය කවර කරුණක වයු කලේ ද එය කවර ආකර්ශයෙන් ප්‍රයෝග්‍යයට ගන්නේ ද යන වග.

භාෂ්‍යයේ භරය:

1. උන්තරීතර අල්ලන් තප්පනියට පත්වන කටයුතුවල දී ජීවිතය යොඳුගනීමට උනන්දු කරවීම.
2. තම ගන්තන් භට අල්ලන් පිරිනම්ජැනී ආයිර්වදී බෙනහ්. ඔහු කවර ආයිර්වදීයක් මත සිටින්නේ ද ඒ ගන ඔහුගෙන් මතු ප්‍රග්‍රෑණ කරනු ඇත. එහෙයින් අල්ලන්ගේ ආයිර්වදීයන් ඔහු ප්‍රිය කරන දැඟී ඔහු තබිය යුතුය.

(4950)

(284) - عَنْ أَبِي هُرَيْرَةَ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «السَّاعِي عَلَى الْأَرْمَلَةِ وَالْمِسْكِينِ، كَالْمُجَاهِدِ فِي سَبِيلِ اللَّهِ، أَوِ الْقَائِمِ الظَّلِيلِ الصَّانِيمِ النَّهَارَ». [صحیح] - [متفق عليه]

(284) - අල්ලන්ගේ දුනයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමක්න් ප්‍රකණ කළ බව අඩ භුරෙයිරා(රූපයල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. "වත්දැමුවන් සහ දුප්පතුන් හට උපකර කිරීම සඳහා කප වන තත්ත්තා අල්ලන්ගේ මත්ගයේ සටන් කරන්නා හා සමන වේ. එසේ තත්තාහෙක් රත්තියේ නමුදුමෙහි නිරන ව, දහවල් කුණයේ උපවිසයේ නිරන වන තත්ත්තාහ්‍යාසමන වේ." [පූර්ව සංඝ සහිත හඳුශයකි] - [බූහත් භාමුස්ලීම් හි වත්තාවි ඇතා]

විවරණය:

තම සම්යාමිය ගිය කන්ත්විකගේ යහපන උදෙසා ඇයගේ කටයුතු ක්‍රියක්මක කිරීමට කිසිවකු නෙතුවතෙන් ඇය වෙනුවෙන් හා අවශ්‍යතා ඇති දුප්පතුන් වෙනුවෙන් කෙනෙක් ක්‍රියක්මක වන්නේ ද එමෙන්ම උත්තරීතර අල්ලන් අභියුත්ත් කුසල් බලුණපුරක්තු වෙමින් ඔවුන් වෙන වියදම් කරන්නේ ද ඔහු අල්ලන්ගේ මත්ගයේ කප වී කටයුතු කරන්නෙකු හෝ වෙහෙසක් නෙකිතාරත්මි කුණ සලකයේ නිරන වී, උපවිසය කඩ නෙකළ අයකු හා සමන වන බව නබා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමක්න් දන්ව්‍යාචිතියි.

හඳුශයේ භරය:

1. අසිරණයින්ගේ අවශ්‍යතාස්‍යාපුරුණීම, අනෙකාන්‍යව කටයුතු හා ගැනීම සහ එකිනෙකට උදෑවී කිරීම සඳහා නන්දි කරවීම.

2. නමුදුම යනු සියලුම දැඟල් කටයුතු ආවරණය කරන්නකි. වන්දුමුවන් හසුගියන් සම්බන්ධව කටයුතු කිරීම ද නමුදුම අතරින් එකකි.
3. ඉඩිනු පුබෙයිරකුමාමේසේ පවසයි: සඛල්න්ම අල්ලන් ඔහුට, උපව්‍යාය නියමලන, රත්නෝයේ සලකය ඉටු කරන, දිවි පරදුවට තබාක්‍රමවන අයගේ කුසල් එකවර හිමි කර දෙන බවයි. එය වන්දුමුවකගේ ස්වම්පූරුෂයන්ගේ ස්ථානයේ සිට ඔහු අය රැකබලයන්නඩ්ලින් ද තමන් විසින් ස්වයංව තුළිවිය නොහැකි දුර්ජ්‍යප්‍රත්‍යුහ්‍යන්ගේ කටයුතු සෙයකබලයනම ආහරයෙන් කොඩසක් වියදුම් කරන බ්ලින් ද තම ගර්රයෙන් කොඩසක් ක්‍රම කරන බ්ලින් ද වේ. එහෙයින් ඔහුගේ ප්‍රතිඵලය උපව්‍යායට, රත්නෝයේ නමුදුම් ඉටු කිරීමට, හක්‍රමවීමට සමන වනු ඇත.

(3135)

(285) - عن أبي هريرة رضي الله عنه عن رسول الله صلى الله عليه وسلم قال: «مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ فَلَيَقُولْ خَيْرًا أَوْ لِيَصُمْتُ، وَمَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ فَلَيُكْرِمْ جَارَهُ، وَمَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ فَلَيُكْرِمْ ضَيْفَهُ». [صحيح] - [متفق عليه]

(285) – අල්ලහේගේ දිනයන්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු නුරෝරා (රූපියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: “කවරෙකු අල්ලහේ භාපරමන්ත දිනය විශ්ව්‍ය කරන්නේද, ඔහු යහපතම කතා කරන්වා එසේ නතාහෙන් නිහබව සිටින්වා කවරෙකු අල්ලහේ භාපරමන්ත දිනය විශ්ව්‍ය කරන්නේද, ඔහු තම අසල්වසියෙ ගරු කරන්වා කවරෙකු අල්ලහේ භාපරමන්ත දිනය විශ්ව්‍ය කරන්නේද. ඔහු තම ආගන්තුකයෙ සත්කර කරන්වා” [පුර්ව සඩක සහිත භද්‍යයකි] - [බූහන් භාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

අල්ලහේ භාතමන් නව්‍ය හඳු යන, තම ක්‍රියවිට ප්‍රතිඵල පිරිනමන, අවසන් දිනය විශ්ව්‍ය කරන ගත්තත, මෙම කරණු සිදු කිරීම සඳහා ඔහුගේ විශ්ව්‍යය ඔහු ව පෙළුඩිවන බව නඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණණ්ප්‍රහැදිලි කළහ.

පලමුවන්න: යහපත් ප්‍රකණ: එනම් සුබිහකල්ලයිං තස්වීහ් පවසමින් අල්ලහේට සුවිශ්දේ කිරීම, 'ලාඉලහා ඉල්ලල්ලහු' යයි තහ්ලීල් පවසමින් අල්ලහේ ඒකීයන්වයට පත් කිරීම, යහපත විධනය කිරීම, අයහපතින් වළුක්වීම සහ ජනයෘතර සම්ඛ්‍යය ඇති කිරීම යනුදිය තුළිනි.

දෙවන්න: අසල්වසියෙ ගරු කිරීම: එනම් ඔහු සමග තානු ගීමේට කටයුතු කිරීමෙන් භාමුහුට හිංසානෙකිරීමෙනි.

තුන්වත්ත්න: ඔබට බලන්නට එන ආගන්තුකයට සත්කර කිරීම: එනම්, යහා වද්‍යනින් කතාකිරීම හා ආහර සපයීම හා වෙනත් ආගුන්තුක සත්කර තුළිනි.

හඳිසයේ නරය:

1. අල්ලන් හූජවසන් දිනය විශ්ව්‍ය කිරීම සම යහපත් ක්‍රියාවකටම පදනම වන අතර යහපත් ක්‍රියාවන් සඳහා පෙනුම්වයි.
2. දිවෙන් සිදුවන අනතුරුවලින් ප්‍රවේෂම් වීම.
3. ඉස්ලම් ආගම ආදරයේ හත්‍යන් ගිලින්වයේ ආගමකි.
4. මෙම කරුණු ඊමනයේ කෙටස් අතරින් එකක් වන අතර ප්‍රශ්නයින් විනයනුකුල කරුණු අතරින් ද වේ.
5. ඕනෑම වඩාත්‍යාචාරිකිරීම පිළිකුල් සහගත හෝ හනම් දෙයට හේතු විය හකි අතර ආරක්ෂා පවතින්නේ හේතු දේ හඳු වෙනත් දැක්නනුකිරීම තුළය.

(5437)

(286) - عن أبي ذر رضي الله عنه قال: قال لي النبي صلى الله عليه وسلم: «لَا تَخْقِرَنَّ مِنَ الْمَعْرُوفِ شَيئًا، وَلَوْ أَنْ تَلْقَى أَخَاهُ يَوْجِهَ طَلْقًا». [صحيح] - [رواه مسلم]

(286) – මට නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් මෙසේ පළිසු බව අඩු දර් (රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී: “යහපත් කටයුතු අතරින් කිසිවක් ඔබ අල්ප ලෙස නෙසිනන්න. එය ඔබේ සහෝදරයට සිනහමුසු මුහුණින් හමුවීම වුවද.” [පූර්ව සඛක සහිත හදීසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තාකර ඇත]

විවරණය:

යහපත් කටයුතු සිදු කරන මෙන්ද එය අල්ප වුවද ඒ ගන භැඳ්ලවෙන් නෙසිනන මෙන්ද නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් උනන්ද කළහ. ඒ අතරින් සිනහමුසු මුහුණින් හමුවීම ද එකකි. මුස්ලිම් සහෝදරයගේ ලෙන්ගනුකම ඇති කරන, ඔහු තුළ සතුට ඇතුළන් කරන දැඩිහි ඇතුළන්ව ඇති බඩින් ඒ සඳහා නන්ද කිරීම මුස්ලිම්වරයාසනු වගකීමකි.

හදීසයේ නාරය:

1. මුස්ලිම්වරුන් අතර පවතින අනෙක්ත්ස ආදරය, ඔවුන් හමුවන අවස්ථාවේ සිනහ පමු හසුබ පත්‍රීම යනුදීයෙහි මතිමය.
2. මෙම ජරයාහි පරිපූර්ණන්වය සහ විස්තිර්ණ බව. සඛ්‍යාවින්ම එය මුස්ලිම්වරුන්ගේ ධර්ම්ජයිකම සහ ඔවුන්ගේ වචනය ඒකබඳ්ද කිරීම සඳහා ඒහි සියල්ල ගෙනඩින් ඇත.
3. අල්ප වුව ද යහපත් ක්‍රියාත්මක නිරත වීමට උනන්ද කරවීම.

4. මුස්ලිම්වරුන් වෙත සනුට ගෙන ඒම සනුපූ දෝක ක්‍රියාත්මක.
මක්නිසඳියන් සබඳීන්ම එය ඔවුන් අතර වන
ලෙන්ගනුකම සහතික කරන බේතිනි.

(5348)

(287) - عَنْ عَبْدِ اللَّهِ بْنِ مَسْعُودٍ رضيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «عَلَيْكُمْ بِالصَّدْقِ، فَإِنَّ الصَّدْقَ يَهْدِي إِلَى الْبَرِّ، وَإِنَّ الْبَرَّ يَهْدِي إِلَى الْجَنَّةِ، وَمَا يَرْأَى الرَّجُلُ يَصُدُّهُ وَيَتَحَرَّى الصَّدَقَ حَتَّى يُكْتَبَ عِنْدَ اللَّهِ صِدْقِيَّاً، وَإِيَّاكُمْ وَالْكَذِبَ، فَإِنَّ الْكَذِبَ يَهْدِي إِلَى الْفَجُورِ، وَإِنَّ الْفَجُورَ يَهْدِي إِلَى النَّارِ، وَمَا يَرْأَى الرَّجُلُ يَكْذِبُ وَيَتَحَرَّى الْكَذِبَ حَتَّى يُكْتَبَ عِنْدَ اللَّهِ كَذَابًا». [صحيح] - [متفق عليه]

(287) – අල්ලේන්ගේ දිනයක්න් (සල්ලේලේහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩුලේන් ඉඩිනු මස්ලාද් (රැලියල්ලේහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී: “සත්‍යය කතාකිරීම තුම්බාසනු යුතුකමකි. සඛලින්ම සත්‍යය යහකම වෙන මග පෙන්වයි. යහකම ස්වර්ගය වෙන මග පෙන්වයි. මිනිසාසත්‍යය කතා කරමින් සත්‍යය විමර්ශනය කරමින් සිටින තක්කල් ඔහු සත්‍යව්‍යැයෙකු ලෙස අල්ලන් අඩුයස සටහන් කරනු ලැබේ. බෙරු කතා කිරීම ගනු තුම්බා අවව්‍යයෙන් සිටිය යුතුය. සඛලින්ම බෙරුව දුෂ්චකම වෙන මග පෙන්වයි. සඛලින්ම දුෂ්චකම අපාගින්න වෙන මගපෙන්වයි. තවද මිනිසා බෙරු පවසමින් බෙරුවට විමර්ශන කරමින් සිටින තක්කල් ඔහු අල්ලන් අඩුයස බෙරුකරයෙකු ලෙස සටහන් කරනු ලැබේ.” [පූර්ව සඩක සහිත භාෂ්යකී] - [බූහන් භාෂ්යීම් හි වත්තාවී ඇතුළු]

විවරණය:

සත්‍යය කතාකරන මෙන් නඩි (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණක් නියෙන් කළහ. සඛලින්ම සත්‍යය පිළිපද්ධීම තීරන්තරයෙන්ම දැහැමි කටයුතු වෙන මිනිසායෙමු කරනු ඇත. යහපත් ක්‍රියාත්මක මත පිහිටීම අදහු තහනත්තාස්වර්ගය වෙන යෙමු කරනු ඇත. ඔහු රහස්‍ය මෙන්ම ප්‍රසිද්ධියේ වුව ද සත්‍යය පවසමින්ම සිටියි. ඔහු සත්‍යව්‍යැයායන නම්ම සූදුසුකම් ලබයි. ඔහු සත්‍යයේ අනිගයෙක්තිභාවය ලබයි. අනතුරුව බෙරු කතා

කිරීම, ව්‍යුහ දූෂ්ඨකාන කිරීම යනදිය ගත් නබා (සල්ලේලෙනු අලයිහි වසල්ලම්) තුමණක් අවච්ච කළහ. ඊට හේතුව සඛල්චින්ම එය ස්ථාවරන්වයෙන් මිනිසා වෙනතකට යෙමු කිරීමටත්, නපුර, කළහකත්ත්වය, ප්‍රසකම වෙන යෙමු කිරීමටත් තුඩු දෙන බලිනි. අනතුරව එය ඔහුව අපාගින්න වෙන සේන්දු කරවයි. අවසනයේ අල්ලන් අඩියස බෙරුකරයින් අතරන් කෙනෙකු බව සටහන් කරනු ලබන තෙක්ම අධික ලෙස බෙරු කියමින්ම සිටියි.

හදිසයේ භාරය:

1. සත්‍ය කතකිරීම ඉපස්මෙන් භාක්‍රාවීමෙන් ලබන ගෙවෙන්නිය ගුණාගයකි. සත්‍ය තමන්ගේ පුරුද්දක් හා ලක්ෂණයක් බවට පත් වන තෙක් මිනිසසත්‍ය කතා කරමින්ම සත්‍ය වීමර්ගනය කරමින්ම සිටියි. අවසනයේ අල්ලන් අඩියස ඔහු සත්‍යව්‍යීන් හැඳුම්‍යාන්ගෙන් කෙනෙකු ලෙස සටහන් කරනු ලැබේ.
2. බෙරුකතකිරීම දිගු කළීනව එහි රඳී සිටීම තුළින් අදාළ තහනත්තාපයන පහත් ගුණාගයකි. ප්‍රකානයෙන් හා ක්‍රියාත්මක කරන ව්‍යුහයකි. අවසනයේ එය පුරුද්දක් බවට හා සලකුණක් බවට පත්ව, පසුව උත්තරීතර අල්ලන් ඉදිරියේ ඔහු බෙරුකරයින්ගෙන් කෙනෙකු ලෙස සටහන් කරනු ලැබේ.
3. සත්‍ය වනහි, එය සත්‍ය ප්‍රකාන හැසම්බන්ධව යෙදු විට බෙරුවට එරෙහිව කරන ප්‍රකානයකි. වේනත්‍ය තුළ සත්‍ය යනු, ඉහ්ලේස් හෙවත් අවංකහඩියයි. අධිජ්වනය තුළ සත්‍ය යනු ඔහු යහපත් වේනත්‍ය මත රඳී සිටීමයි. ක්‍රියාත්මක තුළ සත්‍ය යනු එහි අවම ප්‍රමණය ඔහු රහස්‍යගතව වුව ද ප්‍රසිද්ධියේ වුව ද එක හැසමනව කටයුතු

කිරීමයි. සේව්‍යරයන්ටයේ සත්‍යය යනු ලිය, බලනුපතරක්තුව හාවෙනත් දැඩි පවතින අවංකාභවයයි. මෙවනු ලිඛිත් කවරෙකු හෝ ස්තර කරනු ලබන්නේ ද ඔහු 'සිද්ධික්' හෙවත් මහත් සත්‍යව්‍යීයෙකු වේ. එසේ නතාහෙත් ඉන් කොස්සක් වී නම් ඔහු සම්බුද්‍ය සත්‍යව්‍යීයෙකු වේ.

(5504)

(288) - عن جرير بن عبد الله رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «مَنْ لَا يَرْحِمُ النَّاسَ لَا يَرْحَمْهُ اللَّهُ عَزَّ وَجَلَّ». [صحيح عليه] - [متفق عليه]

(288) – අල්ලන්ගේ දූතයණන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ජරීර ඉඩනු අඩුල්ලන් (රළියල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී: “කවරෙකු මිනිසුනට කරුණුව නොදක්වන්නේ ද අල්ලන් ඔහුට කරුණුව නොදක්වයි.” [පූර්ව සඩක සහිත භද්‍යීයකි] - [තුහන් හාමුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

කවරෙකු මිනිසුනට කරුණුව නොදක්වන්නේ ද අල්ලන් ඔහුට කරුණුව නොදක්වන බව නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කර සිටියි. උත්තරීතර අල්ලන්ගේ කරුණුව ලබන්නට ඇති මහගු හේතුසඩකයක් වන්නේ ගත්තා ම්‍යුම්වලට කරුණුව දක්වීමයි.

හදීස්යේ භරය:

1. කරුණුව සෙසු ම්‍යුම්වලට සඳහා අපේක්ෂකරනු ලබන්නයි. නමුත් මිනිසුන් ගත මෙහි
2. සඳහන් කරමින් ඔවුන්ගේ වදුගත් කම විශේෂයෙන් පවසා ඇත.

3. අල්ලන් මහකරුණිකය. කරුණව්‍යන්ත ඔහුගේ ගත්තන්හට ආදරය කරයි. ප්‍රතිඵල පිහිටුවෙය් අදාළ ක්‍රියා වර්ගයෙනි.
4. මිනිස්ත සෙන සලැසීම, ඔවුන්ට අත්වන හතිය වළැක්වීම, ඔවුන් සමග යහපත් අයුරින් ගනුදෙනු කිරීම යන්දී කරණු මිනිස්ත කරුණව් දක්වීම යන විෂයයට ඇතුළත් වේ.

(5439)

(289) - عن عبد الله بن عمرو رضي الله عنهما أن النبي صلى الله عليه وسلم قال: «الرَّاحِمُونَ يَرْحَمُهُمُ الرَّحْمَنُ، ارْحَمُوا أَهْلَ الْأَرْضِ يَرْحِمُكُمْ مَنْ فِي السَّمَااءِ». [صحيح] - [رواه أبو داود والترمذى وأحمد]

(289) – සඛල්ලින්ම නබා (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඩුලේලන් ඉඩිනු අම්ර (රූපියලේලනු අන්හු) තුමා විසින් වත්තා කරන ලදී. “කරුණව්‍යන්තයෝ වනහි, රහ්මන් ඔවුනට කරුණාකරනු ඇත. මිහිකතේ වැඩියනට තුඩාකරුණා කරනු. අහස්හි සිටින්නන් තුඩාලෙ කරුණාකරනු ඇත.” [පූර්ව සඛක සහිත හදීසියකි] - []

විවරණය:

සඛල්ලින්ම සෙසු අයට කරුණව් දක්වන්නන් හට, ඊට සරිලන ප්‍රතිඵලයක් ලෙස සියලු දැකෙරෙහි ව්‍යහ්තව ඇති තම කරුණව් තුළින් මහකරුණිකයන් ඔවුනට කරුණව් දක්වනු ඇත.

පසුව මහපෙනුලත්වී වෙසෙන මිනිසුන් සතුන් පක්ෂීන් මෙන්ම සෙසු සියලු ම්‍යාම් වර්ගය කරුණව් දක්වන මෙන් නබා (සල්ලේලනු අලයිහි වසල්ලම්) තුමණන්හියෙන් කළහ. ඒ සඳහා වන ප්‍රතිඵලය වනුයේ, අහස් හතාට ඉහළින් සිට අල්ලන් ඔබට කරුණව් දක්වීමය.

හඳිසයේ භරය:

1. ඉස්ලම් දහම කරුණක්වී දහමයි. අල්ලන්ට අවනත වීම හා මූලිම්වලට උපකර කිරීම මත එහි සියලු කරුණු පදනම් වී ඇත.
2. සර්බලලධී අල්ලන් තම කරුණුගුණය තුළින් ගුණ ගණනා කරන්කි. ඔහු අපරමිත දයක්විත, අසමස්ම කරුණක්විතයක්නය. එමෙන්ම තම ගත්තන් වෙත කරුණුව ලගෙකරවන්නය.
3. ප්‍රතිඵල අදාළ ක්‍රියාවන්ම පිහිටයි. එවැන් කරුණුවන්තයින්ට අල්ලන් කරුණුව දක්වනු ඇත.

(8289)

(290) - عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو رَضِيَ اللَّهُ عَنْهُمَا عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «الْمُسْلِمُ مَنْ سَلِمَ الْمُسْلِمُونَ مِنْ لِسَانِهِ وَيَدِهِ، وَالْمُهَاجِرُ مَنْ هَجَرَ مَا نَهَى اللَّهُ عَنْهُ». [صحیح] - [منفق عليه]

(290) - නඩි (සල්ලේලෙනු අලයිහි වසල්ලම්) තුමණක් ප්‍රකණ කළ බව අඩුලේලෙන් ඉඩිනු අම්ර (රූපියලේලෙනු අන්හුම) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: “නියම ලෙස අල්ලන්ට අවනත වන්නා වනහි, තම දිවෙන් හෝතම අතින් හෝඅල්ලන්ට අවනත වන අය ආරක්ෂා වන අතර අල්ලන්ගේ මත්ගයේ නික්ම යන්නා වනහි, කවර කරුණක් තහනම් කළේ ද එයින් වළුකී සිටින්නය.” [පුරුෂ සඩක සහිත හඳිසයකි] - [බූහන් හාමූස්ලිම් හි වත්තාවී ඇත]

විවරණය:

සඛ්‍යාන්ම මූස්ලිම්වරයෙක් පරිපූරණ මූස්ලිම්වරයෙකු බවට පත් වනුයේ සෙසු මූස්ලිම්වරුන් ඔහුගේ දිවෙන් ආරක්ෂාවේ

ලබන විට යයි නබ් (සල්ලේලෙනු අලදියිහි වසල්ලම්) තුමණක්ස්ත්ත්වා සිටියහ. එහෙයින් ඔහු ඔවුනට බණ නොවූදියි; ඔවුනට දෙස් නොකියයි; ඔවුන් ගත කේලුම් නොකියයි; තම දිවෙන් හතිය ඇතිවන කවර දෙයකින් වුව ද ඔහු ඔවුන් අතර එසේ කටයුතු නොකරයි. එමෙන්ම ඔවුන් ඔහුගේ අතින් ආරක්ෂණ ලබන විටය. එහෙයින් ඔහු ඔවුන් කෙරෙහි ඉක්මවකටයුතු නොකරයි. කිසිදු යුක්තියකින් නොත්ව ඔවුන්ගේ ධනය ප්‍රහාර නොනැයි. එවත් වෙනත් දැඩින් ද ඔහු වළකී සිටියි. මූහේර් හෝත් අල්ලන්ගේ මත්ගයේ නික්ම යන්නා වනහි, අල්ලන් කවර කරුණක් තහනම් කළේ ද එය අත්හාර දමන්නය.

හදිසයේ පරාජය:

1. ඉස්ලමයේ පරිපූර්ණත්වය සක්ෂත් කර ගත හක්කේ සොනික වශයෙන් හෝසාධ්‍යත්වීක වශයෙන් අත් අයට හතියක් නොකිරීමෙන් පමණි.
2. දිව හෘත විශේෂයෙන් සඳහන් කර ඇත්තේ ඒ දෙකින් සිදුවන වර්දි හෘතිය බහුල වන බ්ලීනි. බෙංහැන්පූරුකම් මතුවනුයේ ඒ දෙකිනි.
3. ප්‍රසකම් අත්හාරීමටත් උත්තරීතර අල්ලන් නියෙන් කළ දී පිළිප්දීමටත් උත්තරන්දු කරවීම.
4. මූස්ලිම්වරුන් අතරින් වඩක් උතුම් වන්නේ අල්ලන් සතු යුතුකම් ඉවු කර, මූස්ලිම්වරුන් සතු යුතුකම් ද ඉවු කරන්නය.
5. පහර දීම් යනු වචනයෙන් හෝකියතෙන් හෝවිය හක.
6. පූර්ණ හිජ්‍රතාය යනු උත්තරීතර අල්ලන් තහනම් කළ දැඩින් වළකී සිටිමය.

(291) - عن أبي هريرة رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «**حَقُّ الْمُسْلِمِ عَلَى الْمُسْلِمِ حَمْسٌ: رَدُّ السَّلَامَ، وَعِيَادَةُ الْمَرِيضِ، وَاتِّبَاعُ الْجَنَائِزِ، وَإِجَابَةُ الدَّعْوَةِ، وَتَشْمِيمُ الْعَاطِسِ».** [صحيح] - [متفق عليه]

(291) - අල්ලහ්ගේ දුනයණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකණයකට මම සවන් දී ඇත්තෙම් යයි පවසා අඩු නුරෝදිරු(රූපියල්ලහු අන්හු) තුම්සිසින් මෙසේ වත්තකරන ලදී. "මූස්ලිම්වරයකු තවන් මූස්ලිම්වරයකුට කළ යුතු යුතුකම් පහකි: සලමයට ප්‍රතිච්චා දක්වීම, රෙනියන්ගේ සුවදුක් විමසීම, මිය ගිය තහන්තන්ගේ අවසන් කටයුතු පිළිපෑදීම, ආරක්නයට පිළිතුරදීම, කිමුහුම් ගිය කෙනා(අල්ලහ්ව ප්‍රගැංසාකළ වි)ට ප්‍රත්ථිතාකිරීම." [පූර්ව සබක සහිත භාෂ්පිළියකි] - [බූහන් භාමූස්ලිම් හි වත්තා වී ඇතුළු]

විවරණය:

මූස්ලිම්වරයකු තවන් මූස්ලිම්වරයකුට කළ යුතු ඇතැම් යුතුකම් පිළිබඳව නඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රහැදිලි කර සිටියි. එම යුතුකම්වලින් පළමුවන්න: ඔබට සලම් පවසන උදව්‍යට ඔබන් ප්‍රතිච්චා වගයෙන් සලම් පවසීම.

දෙවන වගකීම: රෙනියන්ගේ සුවදුක් විමසීම භාබ්ජාදකීම.

තුන්වන වගකීම: මිය ගිය තහන්තනෙන් නිවසේ සිට සලකය ඉටු කර මිනිවලෙහි තන්පත් කරන දක්වා එම දේහයේ අවසන් කටයුතු පසුපසින් යම්.

හනරවන වගකීම: මනමුණයකුගේ වලීමාසිංග්‍රහයකට හෝ වෙනත් සංග්‍රහයකට ඇරුණුම් කරන විට එම ආරක්නය පිළිතුරු සපයයි.

පස්වන වගකීම: කිහිපුම් ගිය කෙනඩ පිළිතුරු සජේදීම. එනම්: "ඖහු අල්හම්දු ලිල්ලහේ" (සියලු ප්‍රගැංචා අල්ලහේටමය) යයි පච්ච විටෙක, ඖහුට "යර්හමුකල්ලහේ" (අල්ලහේ ඔබට කරණා කරන්වා) යයි පච්චීම. පසුව කිහිපුම් යුතු කෙනාන්තනන් ඖහුට: "යහ්දිකුමුල්ලහේ වයුස්ලිහු බලකුම්" (අල්ලහේ ඔබට යහමග පෙන්වා ඔබේ සියලු තන්ත්වයන් යහපත් කරන්වා) යයි පච්චීමය.

හදීසයේ භරය:

- මුස්ලිම්වරුන් අතර පවතින වගකීම් සහතික කිරීම,
සහෝද්රන්වය භාෂ්වුන් අතර ආදරය ස්ථාවර කිරීම සඳහා
ඉස්ලමයේ ග්‍රේෂ්ඨ දෘශකන්වය.

(3706)

(292) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «لَا تَدْخُلُونَ الْجَنَّةَ حَتَّى تُؤْمِنُوا، وَلَا تُؤْمِنُوا حَتَّى تَحَبُّوا، أَوْ لَا أَدُلُّكُمْ عَلَى شَيْءٍ إِذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ؟ أَفْسُوا السَّلَامَ بِيَنْكُمْ». [صحيح - رواه مسلم]

(292) - අල්ලන්ගේ දැනයණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෙයිරා(රූපියල්ලහු අන්හු) තුමාවිසින් වත්තා කරන ලදී. “නුම්ලා දේවත්වය විශ්වස කරන තුරු ස්වර්ගයට පිවිසෙන්නේ නත්. එමෙන්ම නුම්ලාව්කිනෙකාජතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුම්ලා දේවත්වය විශ්වස කරන්නේ නත්. නුම්ලාසිදු කළ විට නුම්ලාජතර සෙනෙහස ඇතිකරවන කරුණක් මෙනුම්ලට කියාදිය යුතු නොවේ ද? නුම්ලා ඇතර සලුමිය පතුරුව්හාරන්න.” [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමත් මූස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

දේවත්වය විශ්වස කරන මූලික්වරුන් භර වෙනත් කිසිවකු ස්වර්ගයට ඇතුළු වන්නේ නත් බවත් ඔවුන් එකිනෙකාජතර ආදරය දක්වන නෙක් මූස්ලිම් සමඟ තත්ත්වයන් විධිමත් නොවන බවත් විශ්වසය ඇති කර නොනන්නා බවත් නබ් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණණ්පහදිලි කළහ. පසුව, ආදරය ආවරණය කරන උතුම් කටයුත්තක් වෙත නබ් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණණ්මග පෙන්වුහ. එනම් මූස්ලිම්වරුන් ඇතර සලුමිය පතුරුව්හීමය. එය අල්ලන් තම ගත්තන් හට, සුබවහියක් හැඳුවුරක් බවට පත් කර ඇත.

හදීසයේ තරය:

1. දේව විශ්වසයෙන් තෙතුව ස්වර්ගයට ඇතුළු විය නො හකිය.

2. මුස්ලිම්වරයකු තමන් කමති දැනම සහේද්‍රයත් හිමි වීම ගත් ප්‍රිය කිරීම ඔහුගේ ර්මනයේ පරිපූර්ණ හඩායයයි.
3. මුස්ලිම්වරුන් අතර සලුමය පතුරුවෙන්ම එය පුවමරු කිරීම සනුවු දෙකය. හේතුව එහි මිනිසුන් අතර ආදරය, ආරක්ෂණී ව්‍යුහ්ත වීමක් සිදුවන බේති.
4. නබ් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් 'තුම්මු ප්‍රාන්තර' යන පදය භාවිතකර ඇති බේති සලුමය මුස්ලිම්වරයකු හට මිස වෙනත් කිසිවෙකු හට පවසනු නොලැබේ.
5. සලුමය පතුරුව්‍යාමේන් වෛරය, කොම්ය හෘමනපකම් පහ වී යයි.
6. මුස්ලිම්වරුන් අතර ආදරය දක්වීමේ වදුගන්කම. සඛ්‍යාත්‍යාත්මක එය ද ර්මනයේ පරිපූර්ණත්වයෙන් එකකි.
7. සලුම් පවසන කුමය වෙනත් හදීසයක මෙසේ වත්තනයේ ඇත. "අස්සලුම් අලයිකුම් වරජ්මනුලේලෙනි වලරකතුහු." කෙසේ වෙනත් "අස්සලුම් අලයිකුම්" යනුවෙන් ප්‍රථිම ද ප්‍රමණවත්ය.

(3361)

(293) - عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو رَضِيَ اللَّهُ عَنْهُمَا: أَنَّ رَجُلًا سَأَلَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَيُّ الْإِسْلَامِ خَيْرٌ؟ قَالَ: «تُطْعِمُ الظَّعَامَ، وَتَقْرَأُ السَّلَامَ عَلَى مَنْ عَرَفْتَ وَمَنْ لَمْ تَعْرِفْ». [صحيح] [متفق عليه]

(293) – අඩුපුල්ලන් ඉඩිනු අමිර් (රැඹියල්ලනු අන්හුම්) තුමාවිසින් වත්තා කරන ලදී: “සබලින්ම මිනිසෙක් අල්ලන්ගේ දිනයන්ගෙන් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) ‘ඉස්ලමයේ කවර කරුණක් උතුම් වන්නේදී’යි විමසයිටෙයේ. එතුමා “ඔබ ආහර සපයීම, හැඳුනන අයට හා නැඟුනන අයට ඔබ සලම් ප්‍රච්ඡීම වේ.” යයි පවසායිටියන. [පූර්ව සබක සහිත හඳුසයකි] - [බුහත් භාෂුස්ලිම් හි වත්තාවේ ඇතා]

විවරණය:

ඉස්ලමයේ කවර කරුණක් උතුම් වන්නේදීයි නැඩ (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන්ගෙන් විමසන ලදී. එවිට එතුමණණක්රුණ දෙකක් සිහිපත් කළහ.

පළමුවන්න: දිලිඳුන් හට අධිකව ආහර සපයීමය. එහි සඳකා නම් දිනය, පරිත්‍යා, ආගන්තුක සත්කර හා විවෘත සංග්‍රහය යනුදිය ඇතුළත් වේ. සනින්නෙන් පෙළෙන අවස්ථාවල හා ජීවන වියදම ඉහළ යන අවස්ථාවල එසේ ආහර සපයීම වඩත් උතුම් වේ.

දෙවන්න: ඔබ හැඳුනන හා නැඟුනන සම් මූස්ලිම්වරයකුටම සලම් ප්‍රච්ඡීම.

හඳුසයේ තරය:

1. මෙලෙඩ්ල හා මතුලෙඩ්ල ප්‍රයෝග්‍යනවත් කරුණු දිනගන්ම සඳහා සහභාවිත තිබූ ද්‍රව්‍ය උතුන්දුව.

2. සලුම් පවසීම හාඡාහර සපයීම ඉස්ලමයේ ක්‍රියාමයන් අතරන් වඩක් ගෝෂ්යනම ක්‍රියවන් වන්නේය. හේතුව, එහි මහිමයන් ඇති බ්ලීන් හාසුම මෙන්හනකම ඒ වෙන මිනිස් අවශ්‍යතාවන් බ්ලීනි.
3. මෙම කරුණු දෙක සමග වචනය මෙන්ම ක්‍රියව ඒකබද්ධ වේයි. එය ඉහ්සන් හෙවත් උපකරයේ පූර්ණත්වයයි.
4. මෙම කරුණු මූස්ලීම්වරුන් අතර කටයුතු කිරීම හැඳුණු කරුණු අතරට අයන්ය. ගත්තෙකු තම පරම්පරා සමග කටයුතු කිරීම හැඳුණු කරුණු ද මෙහි ඇත.
5. සලුම් පවස්‍යාරම්භ කිරීම මූස්ලීම්වරුන් අතර සුවිශේෂීය. නමුත් දේවත්වය ප්‍රතික්ෂේප කරන මිත්‍යභාෂ්‍යීකයෙකු කෙරෙහි සලුම් පවස්‍යාරම්භ නොකළ යුතුය.

(5808)

(294) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «أَلَا أَدْلُكُمْ عَلَى مَا يَمْحُو اللَّهُ بِهِ الْخَطَايَا، وَيَرْفَعُ بِهِ الدَّرَجَاتِ؟» قَالُوا بَلَى يَا رَسُولَ اللَّهِ قَالَ: «إِسْبَاغُ الْوُضُوءِ عَلَى الْمَكَارِ، وَكَثْرَةُ الْخُطُطِ إِلَى الْمَسَاجِدِ، وَانتِظَارُ الصَّلَاةِ بَعْدَ الصَّلَاةِ، فَذَلِكُمُ الرَّبَاطُ». [صحيح] - [رواه مسلم]

(294) - සඛල්ලින්ම අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෙයිරා(රැලියල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තකරන ලදී: “අල්ලන් එමගින් වර්දී මක්දමන, එමගින් තරනිරම් උසස් කරවන කරුණක් පිළිබඳව මම නුමුලත දහුම් දිය යුතු නෙතුවේ දී?” ඔවුහු: ‘එසේය, අල්ලන්ගේ දිනයක්නි!’ යයි ප්‍රච්ඡන. එනුමතක් “අකමති අසිරි අවස්ථාවක වුවූ දෙව්නය සම්පූර්ණ කිරීම, දේවස්ථාන වෙත අධික වගයෙන් පියවර තබීම හා සලකයෙන් පසු සලකය බලනුපතරක්නුවෙන් සිටිමය. රකවරණය යනු එයයි.” [පූර්ව සංඝ සහිත හදීසියකි] - [ඉමම් මුස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

පහකම් සඳහාසිමත් දෙනු ලැබීමට හේතුවන, ඒවාසිවහන් කෙරුනු ලේඛනයෙන් මකාදමන, ස්වර්ගයේ තරනිරම් උසස් කරන ක්‍රියාත්මක ගණ තාමන් ඔවුනට දන්වා සිටීම ඔවුන් ප්‍රිය කරන්නේ දසි නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමතක්තම සහභාවිතුන්ගෙන් විමස්සිටියන.

සහභාවිරු: “එසේය අපි එය ප්‍රිය කරන්නෙමු” යයි ප්‍රච්ඡනවේ. එනුමතක්මෙසේ ප්‍රච්ඡන:

පලමුවන්න: අධික සිනල, ජලය හිග වීම, ගර්රයේ වේදනව්, උණුසුම් ජලය වන් දුෂ්කර අවස්ථාවන්හි වුවූ දෙව්නය නිසි අයුරින් සිදු කිරීම හෘරිපූර්ණ කිරීම.

දෙවන්න: නිවස දුරින් පිහිටි හේතුවෙන් මස්ජීදය වෙත යම්ව අධික වගයෙන් පියවර තබීම. නළත නළතන් එසේ අධික වරයක් පියනාගීම.

තුන්වන්න: නියමිත වේලෙහි එනතුරු සලකය අපේක්ෂණවන් සිටීම, හදවත ඒ සමග සම්බන්ධ කිරීම, ඒ සඳහාසූදනම් වීම, සම්බන්ධ සලකය බලන්පරාන්තුවෙන් මස්ජීදයේ වඩා වී සිටීම එමෙන්ම ඔහු සලකය ඉවු කළ විට ඔහු එය එය ඉවු කළ ස්ථානයේ ම අනෙක් සලකය ද අපේක්ෂණවන් සිටීම ය.

සඛ්‍යීන්ම මෙම කරුණු රැකවරණයක් බව (සල්ලේලේනු අලයිනි වසල්ලම්) තුමණණ් පහදිලි කළහ. හේතුව ආත්මය අවහිර කරමින් නිබෙන සෙයිනක්ගේ මත්ගයට එය බඩකයක් වන බ්‍රිති. ආශබින් මඩපවත්වන බ්‍රිති. කුකුස් පිළිගනීමෙන් එය ආත්මය වළක්වන බ්‍රිති. එවිට එමගින් අල්ලන්ගේ සේනව් සෙයිනක්ගේ සේනව් අඩංගු යනු ඇත. එය අති මහත් අරගලයකි. තවද එය සතුරත එරෙහිව ලබා දෙන රැකවරණයක් වනිය.

හදීසයේ මාරුය:

1. මස්ජීදයේ සම්බන්ධ සලකයේ අඛණ්ඩව නිරන්වීමේ විදුගත්කම, සලක් සඳහාසූදන්වය දිය යුතු අතර එයින් වෙනතකට යොමු කරන කරුණුවලින් දුරස් විය යුතු ය.
2. ප්‍රග්න අසමින් අතිමහත් කුසල් පිළිබඳ දන්ව්‍යාරම්භ කරමින් තම සහභාරුන් උනතන්දු කරවනාලි සල්ලේලේනු අලයිනි වසල්ලම් තුමණවුනට කරුණු ඉදිරිපත් කිරීමේ අලංකරය. මෙම කුමය ඉගන්වීමේ ක්‍රම අතරින් එකකි.

3. ප්‍රග්න සහ පිළිතුරු සමග ප්‍රග්නය ඉදිරිපත් කිරීමේ ප්‍රයෝග්‍යනය: අපහැදිලි බව ඉදිරිපත් කරමින් පසුව එය පහැදිලි කිරීම තුළින් කථාව ආත්මය තුළට කිදුකීසිනු ඇත.
4. "රිබන් හෙවත් රැකවරණය" පිළිබඳ නවචිරහිමුල්ලේන් තුමාමෙමසේ පවසයි: එනම් ඒ පිළිබඳ උනන්දු කරවන ලද රැකවරණයකි. රිබන් හි පදනම යමක් හිරකර තබා ගැනීමය. ඒ අනුව තමන්ගේ ආත්මය මෙවත් අවනතහඩියන් මත හිරකර තබයානීම හේතුවෙන් ඉහත සඳහන් හැඳිස්හි ඇතුලත් කරණු රිබන් යනුවෙන් සලකන ලදී. "ප්‍රීජ්‍යා යනු තම ආත්මය සමග කරන ප්‍රීජ්‍යය වේ" යන ක්‍රියමන මෙන් සඛ්‍යානීන්ම මෙය රැකවරණයෙන් උසස්ම රැකවරණය බව ප්‍රච්‍රියා ඇත. එම රැකවරණය සඛ්‍යානන්නද්ද අරගලයකට ලබාදාන රැකවරණයක් මෙන් නෙතු ක්‍රියක්මක කිරීමට ලෙහෙසි පහසු එකකි. එනම් එය ද රිබන් හි වර්ග අතරින් වේ.
5. "අර්-රිබන්" යන පදය නශ්චත නශ්චතන් පවසනු ලබ ඇත. එය (උ) යන පද හඩිනයෙන් නිශ්චිත පදයක් ලෙස හඳුන්වයි ඇත. එය එම ක්‍රියවින් හි කටයුත්තන ගරු කෙත සඳකීමක් ලෙසිනි.

(3574)

(295) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «الْمُؤْمِنُ الْقَوِيُّ، حَيْرٌ وَأَحَبُّ إِلَى اللَّهِ مِنَ الْمُؤْمِنِ الضَّعِيفِ، وَفِي كُلِّ خَيْرٍ، اخْرِصْ عَلَى مَا يَنْفَعُكَ، وَاسْتَعِنْ بِاللَّهِ وَلَا تَعْجَزْ، وَإِنْ أَصَابَكَ شَيْءٌ، فَلَا تَقْلُ لَوْاً نَفْعَلْتُ كَانَ كَذَا وَكَذَا، وَلَكِنْ قُلْ قَدْرُ اللَّهِ وَمَا شَاءَ فَعَلَ، فَإِنَّ (الَّوْ) تَفْتَحُ عَمَلَ الشَّيْطَانِ». [صحیح] - [رواه مسلم]

(295) – අල්ලන්ගේ දුනයක්න් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෙයිරා (රැලියල්ලනු අන්හු) තුමා විශිෂ්ට වත්තා කරන ලදී. “ගක්තිමත් දේව විශ්ව්‍යීයා දුර්වල දේව විශ්ව්‍යීය වචාලනුමිය. අල්ලන් වෙත වඩක් ප්‍රියමනපය. සම දෙයකම යහපතක් ඇතු. ඔබට ප්‍රයෝග්‍යනවත් වන දැකෙරෙහි ඇල්ම ඇති කර ගනු. අල්ලන්ගෙන් උදව් පතනු. ඔබ දුර්වල නොවනු. ඔබට යම් විපතක් ඇති වූ විටෙක, සඛල්චින්ම මම මෙසේ කටයුතු කර තිබුණේ නම් මේ මේ දේ වන්නට තිබුණි යයි නොපෑවසනු. ඒ වෙනුවට ‘අල්ලන්ගේ තියමයයි. ඔහු අහිමන කළ දැසිදු කළේය’ යයි පවසනු. “ලේසේ වී නම්” සෙයිනක්ගේ ක්‍රියා ඔබ විවත කරනු ඇතු.” [පූර්ව සංකීර්ණ හඳුශයකි] - [ඉමත් මූස්ලිම් එය වත්තකර ඇතු]

විවරණය:

“සඛල්චින්ම මූෂ්මින්වරයකුට සම දෙයකම යහපතක් ය. නමුත් තම විශ්ව්‍යීයේ තම ස්ථාවරත්වයේ තම ධනයෙහි භාජනෙකුන් සියලුම බලගත්වන දැඟී ගක්තිමත් දේව විශ්ව්‍යීයාදුර්වල දේව විශ්ව්‍යීය වචාලනුමිය, අල්ලන්ට වඩක් ප්‍රියමනපය” යයි නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණක් පහදිලි කර සිටියේය. තමන්ට මෙලෙඩ් භාමතුලෙඩ් ප්‍රයෝග්‍යනවත් වන කරණු වලදී උත්තරිතර අල්ලන් මත ස්ථාවරව සිට, ඔහුගෙන් උපකර ඉල්ලා ඔහු මත සියල්ල භර කරමින් අවශ්‍ය සංකීර්ණ රැගෙන කටයුතු කරන මෙන් මූෂ්මින්වරය විසින් අලයිහි වසල්ලම්)

තුමණන් උපදෙස් දුන්හ. දෙ ලේඛවම ප්‍රයෝග්‍යනවත් වන ක්‍රියවිලදී නොකළියා, මලිකම හානේසිලකිලිමත් භවියෙන් නැඩී (සල්ලල්ලනු අලදිහි වසල්ලම්) තුමණන් වළක්වූහ. මූ:මින්වරයකු යම් කටයුත්තක වෙහෙස වූ විට, අල්ලන්ගෙන් උපකර පතමින් එයට අදාළ සංඝක ක්‍රියන්මක කරයි. යහපත අල්ලන්ගෙන් පතයි. ඉන් පසුව තම කටයුතු සියල්ල අල්ලන්ට ප්‍රච්‍රිත මිස වෙනත් කිසිවක් මත ඔහු නොකිවියි. සර්ථ බලධාන් අල්ලන්ගේ තේරීම යහපත් බව ඔහු මත්වින් දනියි. ඉන්පසු යම් අභ්‍යන්තරය් සිදු වීමක් ඔහුට අන්වියේ නම්, ඔහු මෙසේ නොස්වයි: 'මම මෙසේ කර තිබුණා නම් මේ මේ අයුරින් වන්නට තිබුණි' මක්නිසඳ යන් පෙරනියමයට විරැද්ධ වීම සහ අතපසු වූ දැඟහා දුක් වීම යන විෂයයෙහි ඔහු ජෙයිනත්ගේ කත්‍රය විවත කරන බැවිනි. නමුත් ඔහු යටහත් පහත්ව හා තස්තිමත්ව මෙසේ පවසයි: "අල්ලන්ගේ තියමයයි. ඔහු අභ්‍යන්තර කළ දේ සිදු කර ඇත්තේය." යමක් සිදු වූයේ නම් එය අල්ලන් අභ්‍යන්තර කළ දැමිය. සඛ්‍යාන්ම ඔහු සිතන දේ මත්වින් සිදු කරන්නය. ඔහුගේ තීන්දුවට විරැද්ධවන කිසිවෙකු නත්. ඔහුගේ තීනියට පසු විපරමක් නත්.

හදීසයේ භරය:

1. දේව විශ්වය තුළ මිනිසුන් අතර පවතින වෙනස්කම්.
2. ක්‍රියවන්හි ගක්තිමත් භවිය සතුවූ දෙකය. හේතුව දුර්වලභවියෙන් ලබන දැඩි ව්‍යුහ්මගින් ලබන දැඩිභාන් ප්‍රයෝග්‍යනවත්ය.
3. මිනිසනමත්ව ප්‍රයෝග්‍යනවත් දැඩි උනන්දු විය යුතු අතර තමන්ට ප්‍රයෝග්‍යනවත් නොවන දැඩින්හර දැමිය යුතුය.

4. මුස්මින්වරයකම සියලුම කටයුතුවලදී අල්ලන්ගේ උදව්ව පත්‍රිය යුතුය. තමන් කෙරෙහි පමණක් රඳී නෙකිවිය යුතුය.
5. නියමය හැනීන්දුව සහතික කිරීම. තමුන් එය යහපත සේවීමේ දී වෙහෙසීම හාජේතු සඩක ක්‍රියක්මක කිරීම අහෙස් නෙකරයි.
6. අභායන් පහළ වන විට කෙසේකර්ව, 'ලුව්' යන පදයෙන් අර්ථවන් වන 'නම්' යුති ප්‍රකණ කිරීමේ තහනම හා උත්තරීතර අල්ලන්ගේ නියමයට හැනීන්දුවට පිටුප්‍රමාණ තහනම.

(5493)

(296) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «قَارِبُوا وَسَدُّوا، وَاعْلَمُوا أَنَّهُ لَنْ يَنْجُوا أَحَدٌ مِنْكُمْ بِعَمَلِهِ» قَالُوا: يَا رَسُولَ اللَّهِ وَلَا أَنْتَ؟ قَالَ: «وَلَا أَنَا، إِلَّا أَنْ يَتَعَمَّدَنِي اللَّهُ يُرْحِمُهُ مِنْهُ وَفَضِّلُ». [صحيح] - [متفق عليه]

(296) – අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු පුරෙයිරා (රළියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තකරන ලදී. "සම්පූර්ණ වී විධිමත්ව කටයුතු කරනු. ඔබ අතරින් කිසිවකු හෝවේවාමහු ඔහුගේ ක්‍රියාත්මකත්වය ප්‍රමණක් ජය නොලබන බව දහ ගනු." ඔවුහු අල්ලන්ගේ දිනයක්න්! ඔබන් එසේ නොවන්නේහි?" යයි විමසුවෙක්. එතුමණක් "අල්ලන්ගේ කරුණක් හාස්‍යය තුළින් ඔහු මෘශාවරණය කිරීමෙන් මිස මම ද එසේ නොත්තුවම්" යයි පවුත්‍රාතා. [පූර්ව සංඛ්‍යා සහිත හඳුසායකි] - [බූහත් හා මුස්ලිම් හි වත්තයේ ඇතා]

විවරණය:

කටයුතු විධිමත්ව ඉටු කරන මෙන් ද, අනිගයෙක්ත්තියකින් හෝ අඩුපත සිදු කිරීමකින් තොරව, තමන්ට හස්‍ය ප්‍රමණක් අල්ලන්ට බියවන මෙන් ද, තමන් කරන ක්‍රියා අල්ලන් වෙනුවෙන් අවංකව පුදකිරීමේ හානාලි තුමණක්ගේ සුන්නත් පිළිපදිමේ අජේක්ෂණවන් ඉටු කරන මෙන් ද නැඩ (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක් දිරි ගන්වා ඇතා. කටයුතු පිළිගනු ලබන්නේ එවිටය. එමෙන්ම ඔවුන් වෙන කරුණක් පහළ වීමත් එය හෝතුවක් බවට පත්වනු ඇත.

අනතුරුව, ඔබ අතරින් කිසිවකු හෝත්‍රියාසිදුකළ ප්‍රමණක් අපා ගින්නෙන් මිදෙන්නේ නත්‍ය බවත්, ඒ සඳහා අල්ලන්ගේ කරුණක් ද අවශ්‍ය බවත් එතුමණක්මූවුනට දන්වසිටියාත්.

ඔවුන්, "අල්ලහ්ගේ දූතයක්නි! ඉමහත් සේ ප්‍රයත්න දරමින් ඔබ කළ ඔබේ ක්‍රියඩා පවාමුලට ආරක්ෂානොකරන්නේ ද?" යයි විමසුවෙයි.

එවිට එනුමතක් "මම පවාල්ලෙස්ම ය. නමුත් අල්ලහ්ගේ කරුණක්වී හන්සයෙන් ඔහු මාජාවරණය කරන්නේ නම් මිය." යයි ප්‍රචිපුහ.

හදීසයේ භාරය:

1. නවවී තුමාමෙස් පවසයි: "සම්පයෙන් කටයුතු කරනු. විධිමත්ව කටයුතු කරනු." එනම් විධිමත් මග සෙයනු; ඒ පිළිබඳ දත්ත ගනු යන්නයි. ඒ සඳහාම අපේක්ඡයින් වූයේ නම් ඒ වෙන සම්ප වනු. එනම් එයට ලං වනු. විධිමත් යන අරුළ දෙන සඳහ් නම් අරඹී පදය නිවරුදී යන අර්ථය ද ගනී. එය සිමඩි ඉක්මයම් හැනෙනසිලක්ෂණීම යන මත්ග දෙක අතර මද පවත්නාමදී මත්ගයකි. එහෙයින් අනිගයෙක්නියෙන් කටයුතු නොකරනු, එමෙන්ම අඩුපත්‍රි සහිතව කටයුතු නොකරනු.
2. ඉඩිනු බස් තුමාමෙස් පවසයි."දහම් ක්‍රියඩා ස්වර්ගයට පිවිසීමේ හේතු සඩක වේ. එමෙන්ම දුෂ්චාර් ක්‍රියඩාන් අපා ගින්නට පිවිසීමේ හේතු සඩක වේ. මෙම හදීසයේ පහැදිලි කර සිටිනුයේ ඔවුන් ස්වර්ගයට පිවිසීමේ ක්‍රියඩාලිය දහම් ක්‍රියඩාන් කළ පමණින් සිදු නොවන බවය. නමුත් ඒ සඳහා අල්ලහ්ගේ සමඩ හැකුහුගේ කරුණක් අවශ්‍ය වේ. ඔවුන් ඔවුන්ගේ ක්‍රියඩාන් හේතුවෙන් ස්වර්ගයට පිවිසෙන නමුත් එය අනිවත්තය කරනුයේ සුවිශ්දේද අල්ලහ්ගේ කරුණක්, ඔහුගේ දෙයක් හැසුමඩය.
3. ගත්තනමන් විසින් කොකරම් අධික ලෙස යහකම් වල යෙදුන ද එමගින් ඔහු තමඩ රවටුන්හීම ඒ පිළිබඳ උබගු

වීම නෙකළ යුතුයි. හේතුව අල්ලන් ඔහුගේ ක්‍රියවාට වඩා ඉමහත් වන බ්ලේන්, බිය හකුලන්පතරන්තුව යන දෙකම ගත්තත අවශ්‍ය වේ.

4. ගත්තන්ගේ ක්‍රියවාන්ට වඩාවුවන් කෙරෙහි පවතින අල්ලන්ගේ භණ්‍යය හැකරුණුව ඉමහත්ය.
5. දූෂ්‍රාම් ක්‍රියවාන් වනහි, ස්වර්ගයට පිවිසීම සඳහා හේතු සංඛක වේ. සත්තකන්වය ඇත්තේ එමගිනි. සංඛ්‍යාන්ම එය අල්ලන්ගේ භණ්‍යය හැකුහුගේ කරුණුව තුළින් වේ.
6. කර්මනී තුමාමෙස් පවසයි: සියලුම මිනිශුන් අල්ලන්ගේ ආයිර්වදීයෙන් තෙත්ව ස්වර්ගයට පිවිසෙන්නේ නත්ති නම්, අල්ලන්ගේ දුනයුණන් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) මෙනෙහි කළ විශේෂ කරුණ වනුයේ, ඔහු ස්වර්ගයට පිවිසීම සතිර වූ නමුන් අල්ලන්ගේ කරුණුවන් තෙත්ව එයට නොහිටෙන බවයි. ඒ හරු වෙනත් දැඩිහි දී වඩන් උචින මත්ගයක් හරහසිදු වනු ඇත.
7. නවවී තුමාමෙස් පවසයි: "නුඩිකරමින් සිටි දැ හේතුවෙන් ස්වර්ගයට පිවිසෙනු" (අන්-නහ්ල්:32), "මෙම ස්වර්ගය ඔවුන් උරුම කර ගනුයේ ඔවුන් කරමින් සිටි දැ හේතුවෙනි." (අස්-සුක්රුෂ්: 72) යනදී මෙවන් පසු 'සංඛ්‍යාන්ම ස්වර්ගයට පිවිසීමට හේතුවනුයේ කරනු ලබන ක්‍රියවන්' බව පෙන්වාදෙයි. අල්ලන්ගේ මෙම පසුවල අර්ථයට මෙම හදීසය පටහනි වන්නේ නත්. මෙම පසුවල අදහස සංඛ්‍යාන්ම ස්වර්ගයට පිවිසීමට කරනු ලබන ක්‍රියවන් හේතුවන බවත් අනතුරුව එම ක්‍රියවන් සිදු කිරීමට ආයිර්වදී ලඛිය යුතු බවත් එහිදී නිහතමනින්වය සඳහාමග පෙන්වීම හෝවස්සිලිගනු ලැබීමට උත්තරීතර අල්ලන්ගේ කරුණුව හැඳුණ්‍යය අවශ්‍ය බවත්ය. ඒ අනුව

ක්‍රියවින් සිදු කළ පමණින් ස්වර්ගයට පිවිසෙන්නේ නත්‍ය බව පච්චීම නිවරුදිය. මෙම හඳුසයේ අදහස එයයි.

සඛ්‍යාලීන්ම ඔහු ක්‍රියවින් තුළින් ස්වර්ගයට පිවිසීම යනු නිවරුදිය. එනම් ඒවාහේතු කෙතුගෙනය. එය සිදුවනුයේ ආගිර්වදය භරහය.

8. ඉඩිනු අල්-ඡව්සි තුමාමෙස් පවසයි: මේ ගෙන පිළිනුරු භතරක් ඇතා; එනම්: සඛ්‍යාලීන්ම ක්‍රියවින් සඳහාවන ආගිර්වදය අල්ලන්ගේ කරුණුවන් වුවකි. අල්ලන්ගේ ජූර්ල කරුණුව නෙමුනි නම් ඊමනය හෝස්ත්ලකන්වය ලැබීමේ අවනතාවේම සිදු වන්නේ නත්‍ය. දෙවන්න: සඛ්‍යාලීන්ම ගත්තා තම ස්වමිය ප්‍රයෝග්‍යාවන් වීමය. ඔහුගේ ක්‍රියවි ඔහුගේ ස්වමිය සුදුසුය. ඒ සමගම ඔහුට ඔහු ප්‍රතිඵල පිරිනමයි. එය ඔහුගේ භණ්ඩය තුළිනි. තුන්වන්න: ඇත්ත්ම් හඳුස්වල සඳහන්ව ඇත්ත්නේ ස්වර්ගයට පිවිසීමේ ක්‍රියවිලිය අල්ලන්ගේ ආගිර්වදය හේතුවෙන් භක්තියවින් අනුව තරත්තිරම් වෙන් කිරීමෙන් සිදුවන බවයි. සිවිවන්න: සඛ්‍යාලීන්ම අවනතාවේමේ ක්‍රියකරකම් පවතිනුයේ ඉතාකටවි කුණායක් තුළ ය. කුසල් අභිම් වන්නේ නත්‍ය. ප්‍රතිඵල ලැබීමේ දී අභිම් නෙකරන ආගිර්වදය භණ්ඩය හේතුවෙන් හෝ ක්‍රියවින් සිදු කළ හේතුවෙන් හෝස්හිම් වී යන්නේ නත්‍ය.
9. රණී තුමාමෙස් පවසයි: සඛ්‍යාලීන්ම නමුදුම් ඉවු කරන්නා සත්ලකන්වය භානුරත්තිරම් හිමි කර ගනීමේ දී ඔහුගේ ක්‍රියවි මත පමණක් විශ්වාසය නෙකුවිය යුතුය. එය අල්ලන්ගේ භණ්ඩයක් ද වේ. උට හේතුව සඛ්‍යාලීන්ම ක්‍රියවි අල්ලන්ගේ ආගිර්වදය තුළින් සිදුවන්නක් බවිනි. සඛ්‍යාලීන්ම ඔහු පසය අත්හරින්නේ ද අල්ලන්ගේ රකවරණය හේතුවෙනි. ඒ සියලු දළඹලන්ගේ භණ්ඩය භක්තිහුගේ කරුණුව තුළින් සිදු වේ.

(297) - عن ابن عمر رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم: «مَا زَالَ يُوصِينِي جِبْرِيلُ بِالْجَارِ، حَتَّىٰ ظَنَنْتُ أَنَّهُ سَيُورَثُهُ». [صحيح] - [متفق عليه]

(297) - අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ඉඩිනු උමර් (රුඩාල්ලනු අන්හුම) විසින් වත්තා කරන ලදී. “සබලින්ම අසල්වසියාලරුමක්කරුවකු චේ යයි මා සිතනන තරමට ජීවිරිල් (අලයිහිස් සලකී) තුමාමට අසල්වසියා සම්බන්ධයෙන් උපදෙස් දෙමින්ම සිටියහ.” [පූර්ව සංකීර්ණ සහිත භාෂ්යකී] - [ඛුහන් හාමුස්ලිම් හි වත්තන්ටේ ඇතුළු]

විවරණය:

“සබලින්ම ජීවිරිල් (අලයිහිස් සලකී) තුමා අසල්වසියා සම්බන්ධයෙන් පූන පූනාකියාසිරි බවත් ඔහුට සලකන මෙන් තියෙන් කර සිටි බවත් තබා (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණ්න් දන්වා සිටියි. අසල්වසියායනු තම තිව්චට අස්ථින් සිටින ගැනී මුස්ලිම්වරයකු භෝත්‍රුස්ලිම් නෙවිනු අයකු භෝත්විවා එසේ නත්තිනම් ගැනී නෙවින අයකු භෝත්‍රු හානි. ඔහුගේ අයිතිය සුරකීම, ඔහුට හිංසයීඩ්ස්ත්‍රි නෙකිරීම, ඔහු සමග ත්‍යාගීලිව කටයුතු කිරීම, ඔහුගේ කරදර මත ඉවසීමෙන් විද දරාගන්නීම යන්දිය තුළින් එය ආරක්ෂාකළ යුතුය. අසල්වසියාගේ අයිතියට ගරු කිරීම හාස් සම්බන්ධයෙන් ජීවිරිල් (අලයිහිස් සලකී) තුමා පූන පූනාපවසාසිටීම භේතුවෙන් තමන්ගේ මරණයෙන් පසුව අන්හරු දමා යන දනය අසල්වසියා පිරිනමන මෙන් දිව්‍ය පණිවිඩ පහළවේදෝයයි තබා (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණ්න් සිතනන තරමටම එය විය.

හඳිසයේ නරය:

1. අසල්වසියයෙනු අයිතියේ ග්‍රේෂ්‍යන්වය සහ එය සලකිල්ලට ගැනීමේ අනිවත්යහඩිය.
2. අසල්වසියගේ අයිතිවක්‍රීකම් උපදෙස තුළින් තහවුරු කර තිබේ. එය ඔහුට උපකර කිරීම, ප්‍රේම කිරීම, ත්‍යාගීලීව කටයුතු කිරීම, ඔහුගෙන් හනිය ඉවත් කිරීම, රෙණී අවස්ථාවක සුවදුක් විමසීම, සතුපුද්‍යක අවස්ථාවක සුබ පත්‍රම් එක් කිරීම හෝම් විපත්තිද්‍යක අවස්ථාවක ඔහුට ගොක්‍රය පළ කිරීම යනුදියෙහි අවශ්‍යතාව එය පෙන්වා දෙයි.
3. අසල්වසියගේ දෙනුවුව සම්ප වන තරමට ඔහුගේ අයිතිය ද තහවුරු වේ.
4. අසල්වසියන්ට උපකර කිරීමෙන් හැකුවන්ගෙන් හනිය ඉවත් කිරීමෙන් සමඟයට හිමිවන යහපත සම්බන්ධයෙන් සඳහන් කිරීම තුළ, ජර්ජාවේහි පරිපූර්ණත්වය පෙන්නුම් කරයි.

(4965)

(298) - عن أبي الدرداء رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «مَنْ رَدَّ عَنْ عَرْضٍ أَخِيهِ رَدَ اللَّهُ عَنْ وَجْهِهِ التَّارِيْوَمُ الْقِيَامَةِ». [صحیح] - [رواہ الترمذی وأحمد]

(298) - නලි (සල්ලලේනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු දැරදා(රූපයලේනු අන්ත්‍රා) තුම්විසින් වත්තාකරන ලදී: “කවරෙකු තම සහෝද්‍රයන්ගේ මන්ස කෙළසීමෙන් වළක්වන්නේ ද මළවුන් කෙරෙන් නළුවුවනු ලබන දිනයේ අල්ලන් (නිර) ගින්න ඔහුගේ මළුණින් වළක්වනු ඇත.” [පූර්ව සංඝ සහිත හදීසයකි] - []

විවරණය:

කවරෙකු තම සහෝද්‍රයනාත්මි තනු ඔහුට අපහසු කිරීමෙන් හෝන්පූරක් කිරීමෙන් වළකී, ඔහුගේ මන්සය කෙළෙසීමෙන් ඔහු ආරක්ෂාකරන්නේ ද සඛල්චින්ම අල්ලන් මළවුන් කෙරෙන් නළුවුවනු ලබන දිනයේ ඔහුගෙන් දඩුවම ඉවත් කරනු ඇත.

හදීසයේ නැරය:

1. මූස්ලිම්වරුන්ගේ මන්සය කෙළෙසින කරුණු සම්බන්ධයෙන් කතාකිරීමෙන් වළකී සිටීම.
2. ප්‍රතිඵල අදාළ ක්‍රියාවන්ම පිහිටනු ඇත. කවරෙකු තම සහෝද්‍රයන්ගේ මන්සය කෙළෙසීමෙන් වළක්වන්නේ ද අල්ලන් ඔහුගෙන් අප්‍රින්න වළක්වනු ඇත.
3. ඉස්ලම් යනු එහි ජනතාව අතර සහෝද්‍රන්ටයේ සහ සහයෙන්යේ ආගමකි.

(5514)

(299) - عَنْ أَنَّ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لَا يُؤْمِنُ أَحَدُكُمْ، حَتَّىٰ يُحِبَّ لِأَخِيهِ مَا يُحِبُّ لِنَفْسِهِ». [صحيح] - [متفق عليه]

(299) – නබ්‍ය (සල්ලල්ලෙහු අලදිහි වසල්ලම්) තුමණක් ප්‍රකාශ කළ බව අනස් (රැඳියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. "ඔබ අතරින් කෙනෙක්, තමත ප්‍රිය කරන යමක් වී නම්, එය තම සහෝද්‍රයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක් දේවත්වය විශ්වාස කරන්නෙකු නොවිනු ඇත." [පූර්ව සංක්‍රාන්තික සහිත හදිසෙයකි] - [බූහත් භූමියේ නිර්මාණ ඇත]

විවරණය:

කෙනෙක් තමන් වෙනුවෙන් ප්‍රිය කරන අවනතහවිය, මෙලෙඩි හා මතුලෙඩි පටනින යහපත තම සහෝද්‍රයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක්, එමෙන්ම තමන් වෙනුවෙන් පිළිකුල් කරන යමක් ඔහු වෙනුවෙන් ද පිළිකුල් කරන තෙක් කිසිදු මූස්ලිම්වරයාගුගේ විශ්වාසය සම්පූර්ණ වීම සහතික නොවා බව නබ්‍ය (සල්ලල්ලෙහු අලදිහි වසල්ලම්) තුමණයේහැදිලි කළහ. එහෙයින් මූස්ලිම් සහෝද්‍රයා තුළ ඔහුගේ ආගමික කටයුතුවල යම් අඩුපැඩුවක් දුටු විට එය නිවරුදී කිරීමට උත්සහ කළ යුතුය. එහි යහපතක් දුටු විට එය ඔහුට සපුරාදී උද්ව්‍ය කළ යුතුය. ඔහුගේ ආගමික භාෂේනික කටයුතුවල දී ඔහුට උපදෙස් දිය යුතුය.

හදිසයේ නරය:

1. පූද්ගලයාකු තමන් වෙනුවෙන් ප්‍රිය කරන දැමුහුගේ සහෝද්‍රයා ද ලැබීම ගන කමති විය යුතු වේ. ඊට හේතුව තමන් වෙනුවෙන් ප්‍රිය කරන දහම සහෝද්‍රයා ලැබීම ගන

ප්‍රය නෙකරන්නත දේව විශ්වසය නෙමතැසී ප්‍රකණ කේරී ඇති බ්‍රහ්ම එය අනිවත්යය බව පෙන්වාදෙයි.

2. අල්ලන් විෂයයෙහි පවතින සහෝද්‍රන්වය, පරම්පරණවන් පළුත එන සහෝද්‍රන්වයට වඩාමුහළය. එහෙයින් එහි අයිතිය වඩන් අනිවත්යය වේ.
3. මෙම ආදරය අහිමි කරන මූෂ්ලිම්වරයකුගේ ජ්‍යෙෂ්ඨයට ඔහුගේ ධෙනයට හාමුහුගේ ආත්ම අභිමනයට විරුද්ධව පවතින වංච්‍ය, කේළම, ර්‍රේෂ්‍යව හාකෙකුම්‍ය වන් සම් ප්‍රකණයක්ම හැකියවික්ම තහනම් කිරීම.
4. "ඔහුගේ සහෝද්‍රයත" යන කියමන සඳහන්ව ඇති බ්‍රහ්ම ක්‍රියවල අනුබල දෙන වචන කිහිපයක් හඩිතකිරීමේ යෙන්සනව්.
5. අල්-කිර්මනි තුමාමෙසේ පවසසැන: "තමන් වෙනුවෙන් වෙර කරන නපුරක් වී තම් තම සහෝද්‍රයට වෙනුවෙන් ද එවත්නක් ගනා වෙර කිරීම දේව විශ්වසයේ කෙවසක් වන අතර එය මෙහි සඳහන් කර නත්. මක්නිසඳු යන් යමක් කෙරෙහි පවතින ආදරය එයට පටහන්ව පවතින වෙරය ද අනිවත්යය කරන බ්‍රහ්ම එළා සඳහන් නෙකළ ද ප්‍රමණවන් වේ.

(4717)

(300) - عن عائشة رضي الله عنها زوج النبي صلى الله عليه وسلم عن النبي صلى الله عليه وسلم قال: «إِنَّ الرَّفِيقَ لَا يَكُونُ فِي شَيْءٍ إِلَّا زَانَهُ، وَلَا يُنْزَعُ مِنْ شَيْءٍ إِلَّا شَانَهُ». [صحيح] - [رواوه مسلم]

(300) – නලි (සල්ලල්හු අලයිහි වසල්ලම්) තුමණන්ගේ බිරිය වූ ආඉහා (රැඹියල්හු අන්හා) තුමිය නලි (සල්ලල්හු අලයිහි වසල්ලම්) තුමණන් පිළිබඳව මෙසේ ප්‍රකණ කරයි. "සබල්තින්ම මුශ්ඩවිය යනු, එය යම් කරුණකු අලංකරය වඩි කරනු මිස නත්. එමෙන්ම යම් කරුණකින් ඉවත් කිරීමෙන් නින්ද්ව මිස නත්." [පූර්ව සඩක සහිත හඳීසයකි] - [ඉමත් මුස්ලිම් එය ව්‍යාකර ඇතා]

විවරණය:

වචනයෙන් සහ ක්‍රියාත්වන් සිදුවන කරුණව්, ලිහිල් බව, මෙත්‍රිය භාමු බව කටයුතුවල සුන්දරත්වය පරිපූර්ණත්වය සහ යහපත්‍රිත්ම වර්ධනය කරනු ඇතා. එමෙන්ම අදාළ තහන්තා ඔහුගේ අවශ්‍යතාව අවබෝධී කර ගනීමට වඩන් නෙතුය.

කරුණව් නොමැතිකම කටයුතු අපකීර්තියට පත් කර, එවා අගෙක්න බවට පත් කරයි. අදාළ තහන්තා ඔහුගේ අවශ්‍යතාවය අවබෝධී කර ගනීමෙන් වළක්වයි. ඔහු එය අවබෝධී කර ගන්නේ නම්, එය අවබෝධී කර ගනුයේ දුෂ්කරතාවයෙනි.

හඳීසයේ නරය:

1. කරුණත්වන් භාමෙත්‍රියෙන් කටයුතු කිරීමට දිරි ගන්වීම.
2. කරුණව් පුද්ගලයකු සුන්දරත්වයට පත් කරයි. ආගමික භාලෙකික කටයුතුවලදී සිංහ යහපත් ක්‍රියාත්මකම එය සඩක වේ.

(301) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: إِنَّ الدِّينَ يُسْرٌ، وَلَنْ يُشَادَ الدِّينَ أَحَدٌ إِلَّا غَلَبَهُ، فَسَدُّوا وَقَارُبُوا، وَأَبْشِرُوا، وَاسْتَعِينُوا بِالْغَدْوَةِ وَالرَّوْحَةِ وَشَيْءٍ مِنَ الدُّلْجَةِ». [صحيح] - [رواوه البخاري]

(301) – නැඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු භුරේයිරා(රූපලේලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. "සඛල්‍යින්ම දහම පහසුය. දහම අඩිබවායම් මිස වෙනන් කිසිවිටෙක එය අසිරි වන්නේ නත්‍ය. එංඩ්‍යින් තදින් පිළිපිඳිනු. සම්පයෙන් කටයුතු කරනු. ගුහරව්‍යේ දන්වනු. උදේ සටස මෙන්ම රත්නීයේ කෙකුණක උද්‍යුම් පතනු." [පූර්ව සංඝ සහිත භාජීසයකි] - [ඉමත් බුහත් එය වත්තකර ඇතා]

විවරණය:

සඛල්‍යින්ම ඉස්ලම් දහම එහි සියලුම කටයුතුවල දී පහසුව හා සරලන්වය මත ගෙඩි නළී ඇති බව නැඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් පහැදිලි කළහ. අවශ්‍යතාව හානෙහක්‍රියව්‍ය යන හේතුන් මතු වන විට පහසුව සහතික වනු ඇත. ආගමික ක්‍රියව්‍යන් තුළ ගිලි ගෙස් පහසුව අත්හර ද්‍රීමේහි අවසන්‍ය වනුයේ එය කිරීමට නෙහක්‍රියාව වීම හාමුලු ක්‍රියව්‍ය හේකුණසක් හේකිරීමට අපෙක්‍රාන්තිකත්වයේ වීම ය. - අනිගයෙක්නියෙන් තෙත්ව මධ්‍යස්ථාන කටයුතු කිරීමට නැඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණණයිරි ගන්වුහ. කවර කරුණක් නියෙන් කරනු ලැබුවේ ද එහි ගත්තා අඩුපැහු නෙකළ යුතු අතරම තමන්ට හක්‍රියව්‍යක් නෙමුන් දැදැරිය නොයුතුය. ක්‍රියව්‍යක් සම්පූර්ණයෙන් කිරීමට අපෙක්‍රාන්තිකත්වයේ නම්, ඊට සම්පූර්ණ කළ යුතු ය.

අඛණ්ඩව සිදු කරන ක්‍රියව්‍යන්, එය පූර්ණව කිරීමට අපෙක්‍රාන්තිකත්වයේ වූව ද එය ස්වල්පයක් හේක්ලේ නම්, ඒ සඳහා අදාළ

තහන්නන් හට අතිමහන් කුසල් හිමි වන බව නබා (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන් ගුහරුවී දන්වා ඇත. සඛල්න්ම යමක් කළ නෙහකි වූ විටෙක ඒහි අපේක්ඨහස්තකම ඔහුගේ කුසල් අහිමි කරන්නේ නත.

සඛල්න්ම මෙලෙඩ් ගමනකි. මතුලෙඩ් වෙත යායුතුව ඇත. එබැඩ්න් දිරිමන් අවස්ථාවින් තුනක නමදුම් ඉටු කරමින් අඛණ්ඩ ව එහි පිහිටීම සඳහා පකර ඉල්ලයිටින මෙන් නබා (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන්නියෙන් කළහ.

පලමුවන්න: අලුයම් කරය: දච් ආරම්භය ගෙවී යමන් සමග. එනම් ග්‍රෑට් සලකය භාෂිරු උදෑ අතර පවතින කරයයි.

දෙවන්න: දහවල් කරයේ අවදිය: මධ්‍යහ්න කරය ගෙවී යමන් සමග.

තුන්වන්න: සටස් කරය, රත්නියෙන් කෙටසක් හෝ මුළුමණින්ම හේත්ගෙවී යමන් සමගය. සඛල්න්ම රත්නියෙන් නමදුම් කිරීම දහවල් කරයේ නමදුම් කිරීමට වඩා අසීරය. එබැඩ්න් රත්නියෙන් කෙටසක් යන ප්‍රකණය තුළින් එහි කෙටසක පමණක් තිරන වීමට නියෙන් කරනු ලබ ඇත.

හදීසයේ භරය:

1. ඉස්ලේමීය ඡරීඳා නීතියෙහි පහසුව හස්හනය. එය නෙසුලකිල්ල හෘතිරික්තිය අතර මද මත්ත විය යුතුය.
2. ගත්තනමන්ට නියම කර ඇති නියෙන්ය නෙසුලකිල්ලෙන් තෙවත හෘතිගයෙක්තියෙන් තෙවත තමන්ට හස් පමණින් ඉටු කළ යුතුය.
3. ගත්තනමදුම් කිරීමට දිරිමන් වේලෙඩ් තෙත්හත යුතුය. මෙම වේලෙඩ් තුන විශේෂයෙන් සඳහන් කර ඇත්තේ

නමුදුම සඳහයාරිරයට වචක් දීරිය ගෙන දෙන වේලවින් වන බවිනි.

4. ඉඩිනු හජර් අල්-අස්කලනී තුමාමෙසේ පවසයි: "මෙය යම් අරමුණක් උදෙසාගමන් කරන මගියකුට නඩී (සල්ලල්ලත් අලයිහි වසල්ලම්) තුමණන් ආමන්තුණුය කළක් මෙන් පෙනේ. මෙම වේලවින් තුන මගියව්‍යන් ප්‍රිය කරන වේලවින් තුනකි. ඔහු ප්‍රබේඛීමන් වන වේලවින් සම්බන්ධයෙන් ඔහු අවදිමන් වෙයි. සංඝ්‍යාත්මක මගියා රත්නෝයේ හඳුනවල යන දෙකෙහිම ගමන් කළ විට අත්ම් දැකිරීමට නෙහැකි වන අතරම අපෙනුහැසුන් වෙයි. මෙම ප්‍රබේඛීමන් වේලවින්හි මගියකටයුතු කරන විට කිසිදු අසීරුතව්‍යකින් තෙරව අඛණ්ඩව ඉටු කිරීමට ඔහු හකියව් ලබනු ඇති.
5. ඉඩිනු හජර් තුමාමෙසේ පවසයි: මෙම හඳිසය තුළ පෙන්වා දී ඇත්තේ ආගමික සහන පිළිපදීම සම්බන්ධවය. සහන ඇති තත්ත්ව එය මුළුමණින් කිරීමට අධිෂ්ථාන කිරීම ගිෂ්ට වන්නේ නත්. උදාහරණ ලෙස ජලය හඩින කිරීමට නෙහැකි අවස්ථාවක තයම්මුම කිරීම අත්හර දමන්නෙකු පෙන්වයි හකු. එසේ ඔහු ජලය හඩින කිරීම ඔහුව හනිය වෙත ගෙන යනු ඇති."
6. ඉඩිනු මුනිර් තුමාමෙසේ පවසයි: " මෙම හඳිසය තුළ වක්තනක්වයේ සංකේතයක් දක්නට තිබේ. ඊට හේතුව සංඝ්‍යාත්මක දහම තුළ මුරණ්ඩු ලෙස කටයුතු කරන සම්කෙනෙක්ම එය ප්‍රහාර හරිනු අපි දකු ඇත්තෙමු. අපට පෙර මිනිසුන් ද දකු ඇති. නමුදුමෙහි පරිපූර්ණත්වය සෙවීම වළක්වීම මෙහි අරමුණ නෙතුවේ. සංඝ්‍යාත්මක එය ප්‍රගාසන්ය කටයුතු අතරින් එකකි. ඒ වෙනුවට, එය කම්මලදිකමට තුඩු

දෙන අතිරක්තය වළක්වනු ඇත. එසේ නතාහෙන් අතිරේක කටයුතුවල දී අතිගයෙක්තිය, හෙඳුම දේ අත්හඳීමට හේතු වේ. එසේත් නතාහෙන් අතිවත්යය දී තියමින වේලකුවන් බහුරු කිරීමට හේතු වේ. එය රත්ය මුළුල්ලේ අතිරේක සලක්හි තිරත වී සූඩ්හු සලකාය සමූහිකට ඉටු නෙකර නිදුගැන්නෙකු හෝ පිරි උද්ධින තුරු රඳි සිටින්නෙකු මෙනි.

(5795)

(302) – عن أنس بن مالك رضي الله عنه عن النبي صل الله عليه وسلم قال: **«يَسِّرُوا وَلَا تُعَسِّرُوا، وَبَشِّرُوا وَلَا تُنَفِّرُوا»**. [صحیح] - [متفق علیه]

(302) – නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අනස් ඉඩිනු මණික් (රුජ්යලේලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තකරන ලදී. "පහසු කරන්න ප්‍රහසු නෙකරන්න, ගුහරුව් දන්වන්න පලවානෙහාරින්න." [පූර්ව සඩක සහිත භාෂ්යයකි] - [බූහත් භා මුස්ලිම් හි වත්තනාවී ඇත]

විවරණය:

ආගමික භා ලෙකික සියලුම කටයුතුවලදී මිනිසුන්ට අපහසුතා ඇති නෙකර, ඔවුනට සහන සලස්මින් භාපහසුව ගෙන දෙමින් කටයුතු කරන මෙන් නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන්තියෙන් කළහ.

යහපත ගන ඔවුනට ගුහරුව් දැන්වීමටන් ඔවුන් එයින් නෙරපානෙහඳීමටන් එනුමණක්දීරු ගන්වූහ.

හඳිසයේ භරය:

1. අල්ලන් පිළිබඳව ජනයනු ල කමත්ත ඇති කිරීමන් යහපත් කටයුතුවල දී ඔවුනට ආගබ ඇති කිරීමන් දේවන්වය විශ්වීස කරන්නායුගේ යුතුකමයි.
2. මිනිසුන් වෙත ඉස්ලැම් ඇරුයුම ඉදිරිපත් කළ යුත්තේ කෙසේදැයි ප්‍රයෝගවන් යුතුව අධික්ෂණය කර බලීම අල්ලන් වෙත ඇරුයුම් කරන ඇරුයුම් කරුවකුට අවශ්‍ය වේ.
3. ගුහන්වී දන්වසිටීම, ඇරුයුම් කරන්න හම්බිසුන්ට ඉදිරිපත් කරන දූෂ්‍ය සතුව, පිළිගන්නීම හස්තාසුම ජනනය කරයි.
4. දුෂ්කරනඩිය, අපහසුනඩිය දේශකයන්ගේ වචන කෙරෙහි පිළිකුල, අපගමනය සහ සක්‍යයන් ඇති කරයි.
5. තම ගත්තන් කෙරෙහි වූ අල්ලන්ගේ කරුණුව්වී විග්‍රෑන්වය. සඛ්‍යාත්‍යාත්මක ඔවුන් වෙනුවෙන් ඉවසන සුල් දහමක් හස්හාල්ල පිළිවෙතක් ඔහු පිළිගන්නේය.
6. නියම කරන ලද පහසු කිරීම යනු ඡර්ජා පිළිවෙත ගෙන ආ දැන්වේ.

(5866)

- عن أنس رضي الله عنه قال: كُنَّا عِنْدَ عُمَرَ فَقَالَ: «نُهِيَّنَا عَنِ التَّكْلِيفِ». [صحيح] [رواه البخاري]

(303) - අනස් (රූපියල්ලෙහු අන්හු) තුමේසින් මෙසේ වත්තකරන ලදී: අපි උමර් (රූපියල්ලෙහු අන්හු) තුමාඉදිරියේ සිටියෙමු. එවිට එතුම්තණයේමෙසේ පවසාසිටියන. “(දුෂ්කරතබට පත්වූ බව) මවා පෙන්වීමෙන් අපි වලක්වනු ලැබුවෙමු.” [පූර්ව සඩක සහිත හදීසයකි]

- [ඉමති බුහත් එය වත්තකර ඇතා]

විවරණය:

කිසිදු අවශ්‍යතාකින් තෙරව දුෂ්කරතා ඇති කරන දී වචනයෙන් හෝ ක්‍රියාත්මකයෙන් හෝ හඩිතා කිරීමෙන් තබා (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණය් විසින් ඔවුන්ට තහනම් කළ බව උමර් (රූපියල්ලෙහු අන්හු) තුමාදුන්වසිටියි.

හදීසයේ හරය:

- එසේ තහනම් කරන ලද දුෂ්කරතාජතාරින්, අධික ලෙස ඉල්ලීම් කිරීම හේකිසිදු දහුමක් නති දඳන්නකට කියුම්, හේල්ලන් පහසු කර ඇති කරුණක ද්‍රුෂ්‍ය ලෙස ක්‍රියකිරීම අනුළත් වේ.
- තම ආහර පන වලදී, ප්‍රකණ වලදී හස්නිකුත් තන්ත්වයන් වලදී ප්‍රකණයේ හක්‍රියාත්මක දුෂ්කරතාජතා නෙකිරීමටත්, සමඟ දීමටත් මූස්ලිම්වරයාමන් පුරුදු පූහුණු කර ගනීම අවශ්‍යය වේ.
- ඉස්ලම් පහසු ආගමකි.

(8945)

(304) - عن ابن عمر رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم قال: «إِذَا أَكَلَ أَحَدُكُمْ فَلْيَأْكُلْ بِيَمِينِهِ، وَإِذَا شَرِبَ فَلْيَشْرَبْ بِيَمِينِهِ، فَإِنَّ الشَّيْطَانَ يَأْكُلُ بِشِمَالِهِ، وَيَشْرَبُ بِشِمَالِهِ». [صحيح] - [رواه مسلم]

(304) - අල්ලන්ගේ දූතයක්න් (සල්ලලේහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ඉඩිනු උමර් (රැඹියලේහු අන්හුම) විසින් මෙසේ වත් තාකරන ලදී. “මබ අතරින් කිසිවකු හෝංඏාහර ගන්නාවිට, ඔහුගේ දකුණුනින් ඔහු අනුහට කළ යුතුය. ඔහුගේ දකුණුනින් පනය කළ යුතුය. සඛල්ලින්ම ජෙයිනන් ඔහුගේ වමනින් ආහරය ගනියි. ඔහුගේ වමනින් පනය කරයි.” [පූර්ව සංක්‍රාන්තික සහිත හඳුසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තකර ඇති]

විවරණය:

මූස්ලිම්වරයකු තම දකුණුනින් ආහරපන ගත යුතු යයි තබේ (සල්ලලේහු අලයිහි වසල්ලම්) තුමණක් නියෙන් කළ අතර වමනින් ආහරපන ගනීමෙන් වළුක්වීහ. හේතුව ජෙයිනන් තම ආහරපන වමනින් ගන්නාබවිනි.

හඳුසයේ නරය:

1. වමනින් ආහර පන ගනීමෙන් ජෙයිනන්ට සමන වීමේ තහනම.

(58122)

(305) - عن عمر بن أبي سلمة رضي الله عنه قال: كُنْتُ عَلَامًا فِي حَجْرِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَكَانَتْ يَدِي تَطِيشُ فِي الصَّحْفَةِ، فَقَالَ لِي رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَا عَلَامُ، سَمَّ اللَّهَ، وَكُلْ بِيَمِينِكَ، وَكُلْ مِمَّا يَلِيكَ» فَمَا زَالَتْ تِلْكَ طِعْمَتِي بَعْدُ. [صحيف] - [متفق عليه]

(305) - උමර් ඉඩිනු අඩී සලමා(රූපයල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී: "මම අල්ලන්ගේ දූනයක්න්ගේ උකුලේ වැඩුණු කෙනුවෙක් වූයෙමි. මත්ගේ අන බන්දේසිය වටේ සර්සරමින් නිබිණ. එවිට අල්ලන්ගේ දූනයක්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමාමට "දරුවා ඔබ අල්ලන්ගේ නමය පවසන්න. ඔබේ දකුණුතින් අනුහාව කරන්න. ඔබට අසලින් ඇති දැංනුහාව කරන්න." යයි ප්‍රච්ඡාහ. ඉන්පසු මගේ ආහර වේල එසේම විය. [පූර්ව සඩක සහිත හඳුසයකි] - [බූහන් භාමුස්ලීම හි වත්තාවී ඇත]

විවරණය:

උමර් ඉඩිනු අඩී සලමා(රූපයල්ලෙහු අන්හුම) විසින් මෙසේ දන්වා සිටියි. හෙතෙම නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමත්ගේ බිරියකගේ ප්‍රතෙකු විය. -හෙතෙම නඩි තුමණ්න් යටතේ හඳු වැඩින.- ආහර ගන්නාඅතරවරයේ තම අන කම් අහුලන්නට බන්දේසිය වටාදෙනුනය වෙමින් නිබිණ. එවිට නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණ්ට් ආහර ගන්නාවිනය සම්බන්ධයෙන් වූ විනය කරුණු තුනක් ඔහුට ඉගන්වූහ.

එවකින් පළමුවන්න: ආහර ගනීම ආරම්භයේ දීම 'බිස්ම්ල්ලෙහි' යයි ප්‍රච්ඡාමය.

දෙවන්න: උකුණු අතින් ආහර ගනීම.
තුන්වන්න: තමන් අසල, සම්පයෙන් ඇති ආහරය අනුහාව කිරීම.

හඳිසයේ නරය:

1. ආහරපක ගනීමේ විනය අතරින් එකක් වනුයේ එහි ආරම්භයේ බිස්මිල්ලෙහි යස්සි ප්‍රච්ඡීම.
2. දරුවන්ට විනය ඉගන්වීම. විශේෂයෙන් පූද්ගලයෙකුගේ රැකවරණය යටතේ සිවින ඇයට.
3. නබ් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ කරුණෙක්, කුඩාරුවන්ට ඉගන්වීමට හාඩිනය කියදීමට එතුමණන්ගේ හදවන තුළ නිඛු පූජ්ල්හාඩිය.
4. ආහර ගනීමේ තවත් විනයක් වනුයේ තමන්ට අසලින් ඇති දැංශනුහට කිරීමය. නමුත් එහි විවිධ ආහර වර්ග වී නම්, ඒවාන්මට ඔහුට අවසරය ඇත.
5. නබ් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් කවර විනයක් සහඩවුරුන්ට ඉගන්වූයේද ඔවුහු එය එලෙසම පිළිපද්ධේදේ. එය 'ඉන්පසු මගේ ආහර වේල එසේම විය' යන උමර් තුමණගේ ප්‍රකාශයෙන් පෙන්වාදෙයි.

(58120)

(306) - عن أنس بن مالك رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «إِنَّ اللَّهَ لَيَرْضَى عَنِ الْعَبْدِ أَنْ يَأْكُلَ الْأَكْلَةَ فَيَحْمَدُهُ عَلَيْهَا، أَوْ يَشْرَبَ الشَّرْبَةَ فَيَحْمَدُهُ عَلَيْهَا». [صحيح] [رواه مسلم]

(306) – අල්ලේන්ගේ දූතයක්න් (සල්ලේලේනු අලධිනි වසල්ලම්) ප්‍රකණ කළ බව අනස් ඉඩිනු මැණික් (රැඳියල්ලේනු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී: "ଆහරය අනුහව කර ඒ සඳහා තමන්ට ප්‍රගාසාකරන, බීම පනය කර ඒ සඳහාතමන්ට ප්‍රගාසා කරන ගත්තාගතා සඛලින්ම අල්ලේන් ත්‍යැනියට පත් වන්නේය." [පූර්ව සඩක සහිත හදීසෙකි] - [ඉමත් මුස්ලිම් එය වත්තාකර ඇතා]

විවරණය:

අල්ලේන්ගේ ත්‍යැනිය ලබන කටයුතු වලදී ගත්තා ඔහුගේ භාෂය හා ඔහුගේ ආගිර්වදීය සඳහා ඔහුගේ පරමධිපතිව කරන ප්‍රගාසඩ් ගත් නැඩී (සල්ලේලේනු අලධිනි වසල්ලම්) තුමණ්න් විස්තර කරයි: ඒ අනුව ඔහු යම් ආහරයක් අනුහව කර "අල්-හම්දු ලිල්ලේන්" යනුවෙන් පවසනු ඇත. යම් පනයක් පනය කර අල්-හම්දුලිල්ලේන් යයි පවසනු ඇත.

හදීසයේ හරය:

1. සර්වබලධීන් අල්ලේන්ගේ ත්‍යැනියීලින්වය. සඛලින්ම ඔහු ආහර ආගිර්වදී කර ප්‍රගාසඩ් පිළිගන්නේය.
2. අල්ලේන්ගේ ත්‍යැනිය ආහර පනයෙන් පසු ප්‍රගාසකිරීම වන් ඉත්සාරල කරුණු තුළින් හිමි වේ.
3. ආහර පන පරිහෙස්නයෙන් පසු උත්තරීතර අල්ලේන්ට ප්‍රගාසකිරීම ආහර පන ගත්තීමේ විනයකි.

(5798)

(307) - عَنْ سَلَمَةَ بْنِ الْأَكْوعِ رضيَ اللَّهُ عنْهُ: أَنَّ رَجُلًا أَكَلَ عِنْدَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ بِشَمَائِلِهِ، فَقَالَ: «كُلْ بِيمِينِكَ»، قَالَ: لَا أَسْتَطِعُ، قَالَ: «مَا مَعَهُ إِلَّا الْكِبْرُ»، قَالَ: فَمَا رَفَعَهَا إِلَى فِيهِ. [صحيح] - [رواه مسلم]

(307) - සලමාඉඩිනු අල්-අක්වය (රළියල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. “සඛලින්ම මිනිසේක් අල්ලන්ගේ දූතයන්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ඉදිරියේ තම වමනින් අනුහට කළේය. එවිට එනුමණණ් ඔබේ දකුණුතින් අනුහට කරන්නයි ප්‍රච්ඡාහ. ඔහු: 'මට නොහැකි' යයි ප්‍රච්ඡාය. එනුමණණ් ඔබට නොහැකි ම වේවා යයි පවසා අහාකරය මිස වෙනත් කිසිවක් ඔහු ඉන් වළුක්වායේ නත්' යයි ප්‍රකාශ කළහ. පසුව ඔහුගේ කට වෙන එය ඔසවන්නට නොහැකි විය.” [පූර්ව සංඝ සහිත හඳිසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තාකර ඇතා]

විවරණය:

නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණණ්නම වමනින් අනුහට කරන මිනිසේකු දුටුහ. එවිට එනුමණණ්දකුණුතින් අනුහට කරන්නයි ඔහුට අණ කළහ. එවිට එම මිනිසා අහාකරයෙන් යුතුව බෙරු තොපලමින් 'එස්සදහාමට හකියවක් නතායි පිළිතුරු දුන්නේය. එවිට නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණණදකුණුතින් අනුහට කිරීම තහනම් වේවයයි ඔහුට ප්‍රත්ථිනකළහ. ඔහු වමනින් අනුහට කළ හේතුවෙන් නඩි තුමණන් කළ ප්‍රත්ථිනවිට අල්ලන් ප්‍රතිවරු දක්වීය. ඉන්පසු ව කිසිදු ආහරයක් හෝපනයක් ගන්නාවිටෙක ඔහුගේ එම අත මුඛය වෙන ඔසවන්නට ඔහුට නොහැකි විය.

හඳිසයේ භරය:

1. දකුණුතින් අනුහව කළ යුතුය. වමතින් අනුහව කිරීම තහනම් වේ.
2. ආගමික තීන්දු කියන්මක කිරීමෙන් අහංකරකම් පමු එසේ සිදු කරන්නායට දඩුවම උරුම කර දෙනු ඇත.
3. ප්‍රත්ථිත පිළිතුරු දෙමින් අල්ලන් තම නබා (සැල්ලේල්ලෙහු අලයිනි වසල්ලම්) තුමණ්න්ට උපකර කිරීම.
4. සමු අවස්ථාවකම, ආහර අනුහව කරන අවස්ථාවක දී පටා යහපත විධානය කෙත අයහපතින් ව්‍යුක්තීම ආගමනුගත කරනු ලැබේය.

(3372)

(308) - عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رضيَ اللَّهُ عَنْهُمَا أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ أَكَلَ ثُومًا أَوْ بَصَلًا، فَلَيُعْتَزِلْنَا - أَوْ قَالَ: فَلَيُعْتَزِلْ - مَسْجِدَنَا، وَلَيُقْعَدْ فِي بَيْتِهِ»، وَأَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَتَى يَقْدِرُ فِيهِ حَضِرَاتٍ مِنْ بُشُولٍ، فَوَجَدَ لَهَا رِيمًا، فَسَأَلَ فَأُخْبِرَ بِمَا فِيهَا مِنَ الْبُقُولِ، فَقَالَ قَرْبُوهَا إِلَى بَعْضِ أَصْحَابِهِ كَانَ مَعَهُ، فَلَمَّا رَأَهُ كَرِهَ أَكْلَهَا، قَالَ: «كُلْ فَإِنِّي أَنْاهِي مَنْ لَا تُنَاجِي». ولِمُسْلِمٍ عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَنْ أَكَلَ مِنْ هَذِهِ الْبَقْلَةِ، الثُّومَ - وَقَالَ مَرَّةً: مَنْ أَكَلَ الْبَصَلَ وَالثُّومَ وَالْكُرَاثَ فَلَا يَقْرَبَنَّ مَسْجِدَنَا، فَإِنَّ الْمَلَائِكَةَ تَأَذَّى مِمَّا يَتَأَذَّى مِنْهُ بَنُو آدَمَ». [صحيح] - [متفق عليه]

(308) – සඛල්ලින්ම නඩී (සල්ලේල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක් ප්‍රකණ කළ බව ජ්‍යෙෂ්ඨ ඉඩිනු අබදුල්ලේහින් (රැලියල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී: “කවරෙකු සුදුලැණු නොලැණු අනුහාව කලේ ද ඔහු අපෙන් ඉවත්ව සිටින්ව සිටිය යුතුය. - එසේ නතාහෙන් අපගේ මස්ජිදයෙන් ඉවත්ව සිටිය යුතුය. - ඔහුගේ නිවසේ ඔහු රැදී සිටිය යුතුය. සඛල්ලින්ම නඩී (සල්ලේල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක් වෙත කොළ වර්ග සහිත එවුටු හැජනයක් ගෙන එන ලදී. එවිට එතුමණක්ට එහි දුර්ගන්ධයක් දැනී, ඒ ගන එතුමණක්මීමසසිටියහ. එහි ඇත්තේ පළවිරිග යයි දන්වන ලදී. පසුව එතුමණක් සමග සිටි එතුමණක්ගේ ඇත්තූ සහගතින් වෙත ඒවා පිළිගන්වන්නයි පවසා සිටියහ. එතුමණක්ට එය දැනුනු කල්හි එතුමණක්ලය අනුහාව කිරීමට පිළිකුල් කර, මෙසේ පවිසුහ. "ඔබ අනුහාව කරන්න. සඛල්ලින්ම ඔබ රහසින් කනා නො කරන්නා සමග මම රහසින් කනා කරන්නෙක්මි" යයි පළවිසුහ. [පූර්ව සත්‍ය සහිත භාෂ්යයකි] - [ඩුහන් හා මුස්ලිම් හි වත්තාවී ඇතා]

විවරණය:

සුදු එැණු හෝ එැණු හෝ අනුහට කර, මස්ජිදයට පම්ණිම නඩී (සල්ලේලෙහු අලධිහි වසල්ලම්) තුමණන් වළක්වාහ. ඒවාකින් හමන දුර්ගන්ධය හේතුවෙන් සමූහ සලකය සඳහා සහභාගී වන තම සහෝදයින් පිච්චනෙකුනු පිණිසය. එම තහනම මස්ජිදයට පම්ණිම ගතා අවවශය මිස ඒවා අනුහට කිරීම සම්බන්ධයෙන් නොවේ. ඒවා අනුමත ආහත වර්ග වේ. ලික්ස් වන් කෙපු සහිත හැංනයක් නඩී (සල්ලේලෙහු අලධිහි වසල්ලම්) තුමණන් වෙන ගෙන එන ලදී. එහි ගන්ධය එතුමණන්ට දතුනු කළේහි, එය එතුමණන් අනුහට නොකර සිටීමට හේතු දත්තා ඒවා අනුහට කිරීම සඳහා එතුමණන්ගේ සහගමියෙකුට පිළිගන්වාහ. ඔහු ද එය පිළිපදිමින් පිළිකුල් කළේය. සල්ලේලෙහු අලධිහි වසල්ලම් තුමණක් එය දුටු කළේහි, ඔහුට මෙසේ ප්‍රථම ඔබ අනුහට කරන්න. හේතුව සඛ්‍යාත්මක මම දිව්‍ය පණිවිඩ සම්බන්ධයෙන් මලක්වරුන් සමග කතාකරම්" යයි පවසයිටියාහ.

දුර්ගන්ධය හේතුවෙන් මිනිසුන් වේදනවාට පත්වන්නක් මෙන්ම සඛ්‍යාත්මක මලක්වරු ද වේදනවාට පත් වන බව නඩී (සල්ලේලෙහු අලධිහි වසල්ලම්) තුමණක්ද ව්‍යසිටියාහ.

හදීසයේ භරය:

1. සුදු එැණු හෝ එැණු හෝ ලික්ස් වන් දැඟනුහට කරන්නන් මස්ජිදය වෙන පම්ණිමෙන් වළක් සිටීම.
2. සලකය ඉටු කරන්නන් අපහසුනවාට ලක්වන ආකර්යේ දුම් වඩී, බේඛි වන් දුර්ගන්ධය හමන සියලු දැන මෙම කරුණු අතරට ඇතුළත් වේ.
3. වළක්වීමට හේතුව දුර්ගන්ධයයි. හෙඳින් පිසීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ එම දුර්ගන්ධය ඉවත් වූ විට, එම තහනම ඉවත් වේයි.

4. මෙම කරුණු අනුහට කිරීම පිළිකුල්සහගත වනුයේ මස්ජිදයේ සලකය සඳහාස්‍යහහනී වන උදව්‍යවය. එය මස්ජිදයේ සමූහ සලකය අනපසු නොවන පරිදිය. නමුත් සහහනී නොවීම පිණිස උපය මත්‍යාගක් ලෙස එය භාවිතා කළේ නම් එය තහනම් වන්නේය.
5. සුදු එණු වනි ද්‍රූජනුහට කිරීමෙන් නබ් (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණණව්‍යාකී සිටියහ. එය තහනම් කර ගන්නේ නත්‍ය. එය සඛැලින්ම එනුමණන් ජීබරිල් (අලයිහිස් සලෝම්) තුමස්මග කතකරන බැවිනි.
6. නබ් (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ ඉගන්වීමේ අලංකරය. එනුමණීනිය සමග එයට අදාළ වන කරුණු ද පහදිලි කළේය. එය අමතනු ලබන තහනත්ත්වාම නීතියේ ප්‍රජාත්‍යාමානීය නොවන ප්‍රාග්ධනය වනු ත්‍යාපන් විය හකි වනු පිණිසය.
7. අල්-ක්‍රී තුමාමසේ පවසය: මෙය මස්ජිදයේ නොවන, උත්සව සලකය, ජනස්සයලකය වනි සමූහ නමුදුම් වශයෙන් ඉටු කරන සලකය සඳහායිස්වන ස්ථනවල ද විද්‍යාත්මක මෙය අදාළ කර ඇත. එමෙන්ම අධ්‍යාපනය, දෙවියන් මෙනොහි කිරීම, ව්‍යුම්ඛන්ස්වය වනි දැනු එලෙසමය. නමුත් වෙළඳපෙනුවෙන් හාස්‍යවනි තහන් සඳහාස්‍ය එකතු කළේ නත්‍ය.
8. විද්‍යාත්මක මෙසේ ප්‍රකණ කර ඇත: මෙම හැඳිසය තුළ සුදුඑණු හෙස්වනි යමක් අනුහට කෙටි මස්ජිදයට පිවිසීම තහනම් බව පෙන්වාදෙන සඩක පවතී. මෙම හැඳිසය ගණ පෙළුවේ සලකා, මස්ජිදය හිස්ව නිබුනත්, එය මලක්වරුන්ගේ ස්ථනය වන බැවින් එලෙස එහි පිවිසීම ද තහනම් ය.

(309) - عَنْ سَهْلِ بْنِ مُعَاذٍ بْنِ أَوَّسٍ عَنْ أَبِيهِ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَنْ أَكَلَ طَعَامًا فَقَالَ: الْحَمْدُ لِلَّهِ الَّذِي أَطْعَمَنِي هَذَا وَرَزَقَنِي هَذَا وَغَيْرُ حَوْلِ مِنِّي وَلَا قُوَّةُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ». [حسن] - [رواه أبو داود والترمذى وابن ماجه وأحمد]

(309) - අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව සහ්ල් ඉඩිනු මූජාද් ඉඩිනු අනස් (රූපයල්ලහු අන්ත්‍රා) තුමාත්‍ම පියණගන් ලබාමෙමසේ වත්තාකරන ලදී. “කවරෙකු යම් ආහරයක් අනුහාව කෙට, ‘අල්හම්දු ලිල්ලනිල්ලදී අන්තමනී හඳු වරසකනීහි මින් ගයිර හවුලින් මින්නී වලාකුවිවා (මාහට කිසිදු බලයක් හෝහකීයවක් හෝ නෙතිඛියදී මෙම ආහරය පිරිනමාමාපෙෂ්ණය කළ අල්ලන්ටම සියලු ප්‍රගැංසා) යයි පවසායිටියේ ද පෙර කළ ඔහුගේ ප්‍රසයන් සඳහාම්හුට සමඟ දෙනු ලැබේ.” [හසන් ගණයට අයන් හදිසයකි] - []

විවරණය:

ଆහර අනුහාව කළ තත්ත්වාජ්ලන්ට ප්‍රගැංසාකළ යුතු බව නඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් දිරිමන් කළේය. හේතුව ආහර ලඛීමට කිසිදු හකීයවක් තමන්ට නෙතිඛිණු බැඩින් හාජ්මෙන්ම එය අනුහාව කිරීමට උත්තරීතර අල්ලන්ගේ ආයිර්වදීයෙන් හා ඔහුගේ උපකරයෙන් මිස සිදුවන්නක් නෙවින බැඩිනි. කවරෙකු මෙය පවසන්නේ ද, ඔහු පෙර කළ ඔහුගේ සූල් ප්‍රසකම් සඳහාසිමඟ ලබන්නට ඔහු සුදුස්සකු වන බව නඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණණ්ඩුට ගුහරාවී දන්වයි.

හඳිසයේ නරය:

1. ආහර ගනීමෙන් පසු අවසනයේ උත්තරීතර අල්ලන්ට ප්‍රශ්නයකිරීම සතුවූ දියක ක්‍රියාත්මක.
2. අල්ලන් තම ගන්තන් හට ආහර සපයා ඒ සඳහා පැහැදිලි සම්පත් ඔවුනට පහසු කර, ඒ තුළින් ඔවුන්ගේ ප්‍රශ්නයක් සඳහා මධ්‍ය දාය කිරීමෙන් ඔහු ඔවුනට පිරිනමණීනි ආයිර්වදීය ප්‍රභාෂිලි කිරීම.
3. ගන්තන්ගේ සියලුම කටයුතු සර්ව බලධාරී අල්ලන්ගෙන් වුවකි. ඔවුන්ගේ හක්කියන් හැකුවුන්ගේ ගක්තියෙන් ඒවා සිදු වන්නේ නත්. ගන්තන් කරනු ලබ ඇත්තේ හෝතු සඩක මත ක්‍රියත්මක කිරීම සඳහය.

(5431)

(310) - عن أبي هريرة رضي الله عنه قال: كان رسول الله صلى الله عليه وسلم إذا عَطَسَ وَضَعَ يَدَهُ -أو ثُوبَهُ- على فِيهِ، وَخَفَضَ -أو غَضَ- بها صوَّتَهُ. [صحيح] - [رواه أبو داود والترمذى وأحمد]

(310) - අඩු නුරේදිරු(රුඩියල්ලනු අන්තු) තුම්බිසින් වත්තකරන ලදී: “අල්ලන්ගේ දුනයන් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) කිහිපුම් හඳුනා විට, තම අන හෝතම රෙදී කඩ හෝමුව මත තබා එහිදී එනුමන්ගේ හබ ද පහත් කර -මධ්‍යපත් කර- ගත් අයකු වුහ.” [පූර්ව සඩක සහිත හඳිසයකි] - []

විවරණය:

සල්ලල්ලනු අලයිහි වසල්ලම් කිහිපුම් හඳුනා විට:

පලමුව: තම අන හෝම රෙදි කඩ හෝම්ව මත තබයන්හ. එය තම මූබයෙන් හෝසියෙන් හෝඛරුවන දැකින් ලග සිටින පුද්ගලයාපීඩ්‍රිට පත් නොවන පිණිසිය.

දෙවන්න: එහි දී තම හඩ ද උස් නොකර පහත් කර ගත්හ.

හදිසයේ භරය:

1. කිවිසුම් හඳුමේ දී නලි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන්ගේ මග පෙන්වීම පහදිලි කිරීම හාජ්හි දී එතුමණන්ව පිළිපදීම.
2. තමන්ට සම්පත සිටින පුද්ගලයාපීඩ්‍රිට ලක් නොවන පරදි තම නසියෙන් හෝබයෙන් යමක් බහු නොවන සේ ඒ දෙක මත රෙදිකඩක් හෝලේන්සුවක් හෝස්වන් යම් දෙයක් තඩීම සතුවුදාක ය.
3. කිවිසුම් හඳුමේ දී හඩ පරුනය කළ යුතුය. එය පූර්ණ විනයගරුක කටයුතු අතරිනි.

(3317)

(311) - عَنِ ابْنِ عَبَّاسٍ رضيَ اللَّهُ عَنْهُمَا قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ اللَّهَ يُحِبُّ أَنْ تُؤْتَى رُخْصُهُ، كَمَا يُحِبُّ أَنْ تُؤْتَى عَرَائِمُهُ». [صحیح] - [رواه ابن حبان]

(311) - අල්ලේන්ගේ දුනයණන් (සල්ලේනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව ඉඩිනු අබ්ඛස් (රූපියල්ලනු අන්ත්‍රා) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. "සඛලින්ම අල්ලන් තම වගකීම් පිළිපදිනු ලැබීම ප්‍රිය කරන්නක් මෙන්ම ඔහුගේ සහන පිළිපදිනු ලැබීමන් ප්‍රිය කරයි." [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉඩිනු හිබින් එය වත්තකර ඇතා]

විවරණය:

නඩි (සල්ලේනු අලයිහි වසල්ලම්) තුමණණ්මෙසේ දත්තා සිටියහ: සඛලින්ම අල්ලන් නීතිරිති වල භා නමුදුම්වල ආගමනුගත කළ සහන පිළිපදීම ප්‍රිය කරන්නේය. වගකීමක් පැවරැණු තහන්තකුට එසේ එහි පහසුකම් සලසා ඇත්තේ නිදහසට යම් හේතුවක් ඇති බවිනි. එය ගමනක දී අසර් සලකය කෙටි කර භාජකතු කර ඉටු කරන්නක් මෙනි. එසේම අනිවත්තය කටයුතු අතරින් ඔහුගේ නියමයන් පිළිපදිනු ලැබීමන් ඔහු ප්‍රිය කරයි. සහන පිළිපදීම භාවගකීම් ඉටු කිරීම යන්දියෙහි අල්ලන්ගේ නියෙන්ය එකම ස්ථාවරයක පවතී.

හදීසයේ නරය:

1. අල්ලන් තම ගත්තන් කෙරෙහි දක්වන කරුණුව. සඛලින්ම ගුවිසුද්ධයණන් වන ඔහු ආගමනුගත කරන ලද සහන පිළිපදීම ප්‍රිය කරයි.
2. ඡරීඳා නීතියේ පූර්ණන්වය. මුස්ලිම්වරයණගත් අපහසුනඩිය ඉවත් කිරීම.

(312) - عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «مَنْ يُرِدُ اللَّهُ
بِهِ خَيْرًا يُصْبِطُ مِنْهُ». [صحيح] - [رواوه البخاري]

(312) – අල්ලහ්ගේ දූතයක්න් (සැල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෝයිරා (රළියල්ලහු අන්හු) තුමා විසින් වත්තා කරන ලදී. “කටරෙකුට අල්ලහ් යහපත පතන්නේ ද එයින් ඔහුව පරික්ෂාවට ලක් කරනු ඇත.” [පූර්ව සඩක සහිත හදීසියකි] - [ඉමම් බුහත් එය වත්තකර ඇතුළු]

විවරණය:

අල්ලහ් තමයි විශ්වී කළ තම ගත්තන් අතරින් කටරෙකුට යහපත පතුවේ ද ඔහු ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ ධනය හා ඔවුන්ගේ පවුල්වල පරික්ෂණ ඇති කරනු ඇත. එවසින් දේවත්වය විශ්වී කරන මූලික්වරයා ප්‍රත්ථිතා කරමින් උත්තරීතර අල්ලහ් වෙන යෙමුවීම, ප්‍රසකම්වලට සමඟ ලබාග්‍රියා නිලයන් උසස්වීම යනුදිය එමගින් ඔහු ලබනු ඇත.

හදීසයේ භාරය:

1. සඛ්‍යාචින්ම දේවත්වය විශ්වී කරන මූලික්වරයා නෙතුයකුන් පරික්ෂණවලට හඳුනා කරනු ලැබේ.
2. පරික්ෂණවලට හඳුනා වීම, අල්ලහ් තම ගත්තාකෙරෙහි දක්වන ආදරයේ සලකුණක් විය හකිය. අවසනයේ එය ඔහුගේ තරනීරම ඉහළ නංවා ඔහුගේ නිලය උසස් කර, ඔහුගේ ප්‍රසයන්ට සමඟ දෙනු පිණිසය.
3. විපත්ති සිදුවන අවස්ථාවලදී කලබල නෙඩී ඉවසීමෙන් කටයුතු කිරීමට දිරි ගත්වීම.

(313) - عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ وَعَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنهمَا عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَا يُصِيبُ الْمُسْلِمَ مِنْ نَصَبٍ وَلَا وَصَبٍ وَلَا هَمٍ وَلَا حُزْنٍ وَلَا أَذًى وَلَا غَمٌ حَتَّى الشَّوْكَةِ يُشَاكُهَا إِلَّا كَفَرَ اللَّهُ بِهَا مِنْ حَطَابِيَاهُ». [صحيف] - [متفق عليه]

(313) – නවි (සල්ලල්ලහු අලදිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු සර්දී අල්-කුද්දීර් තුමාහාඅඩු භුරේදිරාතුමා(රැලියල්ලහු අන්හුමා) විසින් මෙසේ වත්තාකරන ලදී. “මූස්ලිම්වරයකුට යම් ලෙසික්, වෙහෙසක්, දුකක්, තුළුලක්, වේදනාබක් හෝ අධික කම්පනයක් ඇති වූ විටෙක එය කටුවක් ඇත්තේමෙන් වුව ද, එ හෝතුවෙන් අල්ලන් ඔහුගේ වර්දී කමාකරනු මිස නතු.” [පුරුෂ සඛක සහිත හදීසයකි] - [බූහන් හාමූස්ලම් හි වත්තාවී ඇතා]

විවරණය:

මූස්ලිම්වරයකුට ලෙස රෙන්, දුක් කම් කටෙනු, සින් තුළුල්, වේදනා, විපත්ති, අසීරුනා, බිය හාසනිනි වතින් කම්පනයක් ඇති වූ විටෙක -එය කටුවක් ඇති වේදනාබට පත්වීමෙන් වුව ද- එවා ඔහුගේ පෘක්ම්වලට ප්‍රතිකර් මයක් හා ඔහුගේ වර්දීවලට සමඟක් වන බව අල්ලන්ගේ දිනයෙන්ප්‍රභාදිලි කරයි.

හදීසයේ නරය:

1. තමන්ට හට ගන්නකුඩාවේදනාබක් වුව ද, එය පෘයන්ට සමඟ ලබාමට හෝතු සඛකයක් ලෙස පත් කිරීමෙන් අල්ලන් ඔහුට විශ්වස කළ ගන්නන් හට පිරිනමස්ථානි භාෂය හා ඔවුන් කෙරෙහි වූ ඔහුගේ කරුණව් පෘඩිලි කිරීම.
2. මූස්ලිම්වරයෙක්, තමන්ට හට ගන්නවිපත්තියට කුසල අල්ලන් වෙතින් අපේක්ෂකාල යුතුය. කුඩාහෝම්ලකු හෝ

වේවසම් පරික්ෂණයකදීම ඉවසීමෙන් කටයුතු කළ යුතුය. එය ඔහුගේ තරනිරම් උසස් වීමටන් පසකම්වලට එය ප්‍රතිකර්මයක් වීමටන් හේතුවක් වනු ඇත.

(3701)

(314) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «مَا يَزَالُ الْبَلَاءُ بِالْمُؤْمِنِ وَالْمُؤْمِنَةِ فِي نَفْسِهِ وَوَلَدِهِ وَمَالِهِ حَتَّىٰ يَلْقَى اللَّهَ وَمَا عَلَيْهِ خَطِيئَةٌ». [حسن] - [رواه الترمذى وأحمد]

(314) – අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෝයිරා (රළියල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී: “දේවන්වය විශ්වස කරන්නා හා දේවන්වය විශ්වස කරන්නිය ඔහු හෝ ඇය මත, පසයක් නෙහිභිවන තත්ත්වයක අල්ලන්ව මුණු ගැසින තෙක්, තමන් තුළ ද තම දුරටත් තුළ ද තම සම්පත් තුළ ද පරික්ෂවට ලක්වෙමින්ම සිටියි.” [හසන් ගණයට අයන් හදීසියකි] - []

විවරණය:

“දේවන්වය විශ්වස කරන්නහාදේවන්වය විශ්වස කරන්නිය තුළ ගරීර සෙබසනාත්වහි මෙන්ම ඔවුන්ගේ දුරටත් අතර විවිධ ලෙඛ රෙන්, මරණ, හිංසන හාවෙනත් එවති ජීඩ්බින් ඇති වීම, ඔවුන්ගේ දෙනයෙහි දිලිඩු බව ඇති වීම, ව්‍යුහය කඩා වූම්, සෙරකමට ලක්වීම, ආහර සම්පත්වල හිගහබිය, මක්සික අවඡීඩනය සහ ජීවන සම්පත්හි අගහිගකම් ඇතිවීම යන්දී පරික්ෂණ හා විහාන ගත්තකාගන් අහකට යන්නේ නත්. එම පරික්ෂණ හේතුවෙන් අල්ලන් ඔහුගේ සියලු පසකම් හාවර්දි වලට සමඟ දෙයි. එය කෙනරම් දුරටද යන් අල්ලන්ව ඔහු මුණු

ගයින්තු විට ඔහු කළ සියලුම පසකම් හාවර්දිවලින් ඔහු පිරිසිදු වනු ඇත." යයි නඩී (සල්ලේලනු අලෙයිහි සල්ලම්) තුමයෙන්වුහ .

හදීසයේ නරය:

1. අල්ලන්ගේ විශ්වසනීය ගත්තන් හට ඇතිවන දුක් කරදර හෝනතුරු හේතුවෙන් ඔවුන් මෙලෙබි ජීවිතයේ කළ ඔවුන්ගේ පසකම් ඔවුන්ගෙන් පහකිරීම ඔහුගේ ආයිර්වදීයකි.
2. දුක් කරදර සිදුවීම හේතුවෙන් පසකම්වලට සමඟ නිමිවනුයේ ර්මන් හෝත් දේවත්වය විශ්වස කිරීමේ කෙන්දේසිය මත ය. එසේ එම ගත්තාකෙස් නෙඩී ඉවසා සිටින විටෙක ඔහුට ප්‍රතිඵල දෙනු ලැබේ.
3. තමන් කමති මෙන්ම අකමතී සියලුම කටයුතුවලදී ඉවසීමට දිරිගත්වීම. අල්ලන් අනිවත්ය කළ දැනුව කරන තරමට ඔහු ඉවසයි. අල්ලන් තහනම් කළ දැනීන් දුරස්වන තරමට ඔහු ඉවසයි. අල්ලන්ගේ කුසල් අපේක්ෂකරයි. ඔහුගේ දඩුවමට බිය වෙයි.
4. "දේවත්වය විශ්වස කරන්නයාදේවත්වය විශ්වස කරන්නිය" යන ප්‍රකාශයෙහි දේවත්වය විශ්වස කරන්නිය යන අරුථ දෙන අල්-මූ:මිනයන පදය මෙහි අමතරව යෙදී තිබීමෙන් කන්තාතින් සම්බන්ධයෙන් ද විශේෂ අවද්‍යය යෙමු කර ඇති බව පෙන්වයි. එසේ නෙතින්නට මූ:මින් යන පදය පමණක් භාවිත කරන්නට තිබුණි. එම යෙදුම පිරිමින්ට පමණක් විශේෂ නෙතින බැඩින් කන්තාති ද එහි අනුල වනු ඇත. පෙෂ්වේ කන්තාතිට එවත් පරීක්ෂණයන්ට මුහුණ පමුට සිදු වූ විටෙක ඇයට ද පසකම් හාවර්දි කමා

කිරීමෙන් ඒ හසුමන ප්‍රතිඵල හිමි බව ඇය ද ප්‍රතිඵුදු දෙනු ලබ ඇතු.

5. විටින් විට ගත්තෘහුණු දෙන වේදනඩ් ඔහුට පහසු කරනුයේ ඒවසදහානියම වී ඇති හන්සය වේ.

(315)

(315) - عَنْ صُهَيْبٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «عَجَباً لِأَمْرِ الْمُؤْمِنِ، إِنَّ أَمْرَهُ كُلُّهُ حَيْرٌ، وَلَيْسَ ذَاكَ لِأَحَدٍ إِلَّا لِلْمُؤْمِنِ، إِنَّ أَصَابَتْهُ سَرَّاءٌ شَكَرٌ، فَكَانَ حَيْرًا لَهُ، وَإِنَّ أَصَابَتْهُ ضَرَّاءٌ صَبَرٌ، فَكَانَ حَيْرًا لَهُ». [رواه مسلم] [صحیح]

(315) - අල්ලේන්ගේ දූතයක්න් (සල්ලලේලු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව සුහෙයිලි (රැලියල්ලු අන්හු) තුම්සිසින් මෙසේ වත්තා කරන ලදී. “දේවන්වය විශ්වස කරන මූලික්වරයුග් කරුණ පුදුම සහගතය. සඛල්න්ම ඔහුගේ කරුණු සියල්ලම ඔහුට යහපත් ය. එය දේවන්වය විශ්වස කරන්නෙකුට මිස වෙනත් කිසිවකුට හිමි නෙකින්නකි. ඔහුට සතුවුද්යක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු කතාවේදී වෙයි. එය ඔහුට යහපතක් වන්නේය. ඔහුට හකිද්‍යක අවස්ථාවන් ඇති වූයේ නම් ඔහු ඉවසාදරාගත්. එය ද ඔහුට යහපත් වන්නේය.” [පුර්ව සඩක සහිත හදීසියකි] - [ඉමම් මූස්ලිම් එය වත්තකර ඇතු]

විවරණය:

යහපත දකින අයුරින් දේවන්වය විශ්වස කරන මූලික්වරයුගේ කරුණ හා ඔහුගේ තන්ත්වයන් පිළිබඳ සල්ලලේලු අලයිහි වසල්ලම් තුමණක් මවිනයට පත් වූහ. එය ඔහු ඔහුගේ සියලුම තන්ත්වයන් යහපත් ලෙස දකින බැංශිනි. එය දේවන්වය විශ්වස කරන මූලික්වරයුගුට හර වෙනත්

කිසිවකුට නති කරන්යායි. ඔහුට සතුවුද්‍යක තත්ත්වයන් ඇති වූ විටෙක, ඒ සඳහා ඔහු අල්ලන්ට තුති පුද කරයි. එසේ තුති පුද කිරීම හේතුවෙන් ඔහු කුසල් ලබනු ඇත. ඔහුට පීඩක් තත්ත්වයන් ඇති වූ විටෙක ද ඉවසා අල්ලන්ගෙන් කුසල් බලනුපතරක්තු වෙයි. එවිට ද ඉවසීම හේතුවෙන් ඔහු කුසල් ලබනු ඇත. ඔහු සම තත්ත්වයක් යටතේම කුසල් ලබමින් සිටියි.

හදීසයේ භරය:

1. සතුවුද්‍යක අවස්ථාවින්හි තුති පුද කිරීමේ හඳුනු පීඩක් අවස්ථාවින්හි ඉවසීමේ මහිමය කවරෙකු එසේ කටයුතු කළේ ද ඔහු දෙලෙනුවෙන් යහපත ලබනු ඇත. ආයිර්වදීයන් සඳහකවරෙකු කකැලු නෙවින්නේ ද ඒසේම ඇතිවන අභ්‍යන්තරයන් මත ඉවස්සරණනුගත්තේ ද ඔහු කුසල් අහිමි කර ගනු ඇත. ඔහුට බර ව්‍යුත් වනු ඇත.
2. දේවත්වය විශ්වාස කිරීමේ මහිමය. සම තත්ත්වයකම කුසල් ලබීම දේවත්වය විශ්වාස කරන මූලික වර්ගීය භර වෙනත් කිසිවකුට පවතින්නේ නතු.
3. සතුවුද්‍යක අවස්ථාවින්හි කකැලු වීමන් පීඩීයක අවස්ථාවින්හි ඉවසීමන් දේවත්වය විශ්වාස කරන්නන්ගේ කටයුතු අතරන් වේ.
4. අල්ලන්ගේ තීන්දුව හැඳුනුගේ පෙර නියමය විශ්වාස කිරීම මූලික වරයකු තමන්ගේ සියලුම තත්ත්වයන්හි ප්‍රතිඵලිය තුළ පත් කරනු ඇත. එය මූලික නෙවින්නෙකු මෙන් නෙත්වී. ඔහුට යම් හනියක් සිදු වූ විටෙක නිරතුරුවම ඔහු කෙසේයේ පසුවනු ඇත. අල්ලන්ගෙන් යම් ආයිර්වදීයක් හිමි වූ විටෙක එහි නිරත වෙමින් අල්ලන්ට

අවනත වීමට පවත්තෙයෙහුල වනු ඇත. ඊට අමතරව ඔහු ප්‍රසකම් තුළට යෙමු වනු ඇත.

(3298)

(316) – عن أبي موسى الأشعري رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «إِذَا مَرِضَ الْعَبْدُ أَوْ سَافَرَ كُتِبَ لَهُ مِثْلُ مَا كَانَ يَعْمَلُ مُقِيمًا صَحِيحًا». [صحیح] - [رواہ البخاری]

(316) – අල්ලහ්ගේ දූතයණන් (සල්ලලේහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු මූසා අල්-අෂ්-අර් (රහියල්ලේහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. "ගත්තාරෙන්නුර වූ විටෙක හෝ ගමනක නිරන වූ විටෙක, ඔහු නිරෙනීව හාපදිංචිව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියඩාන්ට සමන දෙයක් ඔහුට නියම කරනු ලැබේ." [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමත් බුහත් එය වත්තාකර ඇත]

විවරණය:

අල්ලහ්ගේ මහිමය හා ඔහුගේ කරණව පිළිබඳ නඩි (සල්ලලේහු අලයිහි වසල්ලම්) තුමණන් දන්වාසිටියි. සඛල්චින්ම මූස්ලිම්වරයකුගේ පුරුදේදක් ලෙස තමන් නිරෙනීව හාපදිංචිව සිටිය දී කරමින් ආ දැහැම් ක්‍රියඩාන් වී නම්, පසුව ඔහු යම් හේතුවන් මත රෙනී තත්ත්වයට පත්ව එය ඉවු කිරීමට නෙහකි වූ විටෙක හෝ එය ඉවු කිරීමට නෙහකිව ගමනක නිරන වූ විටෙක, එය කවර හෝ බඩකයක් වුව ද ඔහු නිරෙනී තත්ත්වයේ හාපදිංචිව ව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියඩාන්ට සමන පූර්ණ ප්‍රතිඵල ඔහුට ලියනු ලැබේ.

හදීසයේ භරය:

1. අල්ලහ් තම ගත්තන් හට පිරිනමසැනී භාණ්ඩයේ විගෘහත්වය.

2. අල්ලන්ට නමුදුම් කටයුතුවල දී කප වන මෙන් හානිරෙන්ට හඩුවේකිව සිටින අවස්ථාවන්හි කැඳ වේලකින් ප්‍රයෝගීනයට ගන්නාමෙන් දිරි ගන්වයින.

(3553)

(317) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «بَادِرُوا بِالْأَعْمَالِ فِتَنًا كَفِطَعَ اللَّيْلُ الْمُظْلِمِ، يُصْبِحُ الرَّجُلُ مُؤْمِنًا وَيُمْسِي گَافِرًا، أَوْ يُمْسِي مُؤْمِنًا وَيُصْبِحُ گَافِرًا، يَبْيَعُ دِينَهُ بِعَرَضِ مِنَ الدُّنْيَا». [صحیح] - [رواه مسلم]

(317) – සඛල්ලින්ම අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරේයිරු(රැඹියල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී: “අදුරු රත්නීයේ කෙටිසක් මෙන් වන අර්බුදය, දැහැමි ක්‍රියාත්මක තුළින් (අඩුවත්තාව) යුහුසුල් වන්න. මිනිසාලදස්න දේවත්තාවය විශ්වාස කළ අයකු ලෙස අවදි වෙයි. සවස දේවත්තාවය ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් වෙයි. එමෙන්ම ඔහු දේවත්තාවය විශ්වාස කළ අයකු ලෙස සවස් කැඳුයට එමුණුයි. උදස්න දේවත්තාවය ප්‍රතික්ෂේප කරන්නෙකු ලෙස අවදි වෙයි. මෙලෙඩි ඇති වස්තුව වෙනුවට තම දහම විකුණාදමයි.” [පුරුව සඩක සහිත භාෂ්යයකි] - [ඉමත් මූස්ලිම් එය වත්තාකර ඇතුළු]

විවරණය:

දැහැමි ක්‍රියාත්මක අවහිර කරන, ඉන් වළක්වෙන සකා හෘජරුධ පම්ණිම හේතුවෙන් එම දැහැමි ක්‍රියාත්මක ඉවු කිරීමෙන් වෙනතකට යෙමු කිරීමට භාජ් ගත නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට පෙර, ඒවා අධිකව ඉවු කිරීමටත් ඒ වෙත යුහුසුල් වීමටත් නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක් දේවත්තාවය විශ්වාස කරන මූලික්වරයාව දිරිමත් කර ඇත. එය රත්නීයේ කෙටිසක් මෙන් අන්ධකරය. එහි සත්‍යය, අසත්‍යය සමග මූස්

වී පවතී. ඒ දෙක අතර වෙන්කර හඳුනාගනීමට මිනිසුනට දුෂ්කර වේයි. එහි බරපතලකම නම්, මිනිසාදැසුන දේවත්වය විශ්වාස කරන මූලික්වරයකු ලෙසින් අවදි වී සචස් කුණයේ දේවත්වය ප්‍රතික්ෂේප කරන ක්‍රියා වරයකු බවට පත්වනු ඇත. සචස් කුණයේ දේවත්වය විශ්වාස කරන මූලික්වරයකු සේ අවදි වී උදැසුන දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් වේයි. මෙලෙබ ක්ෂණික වින්දනයන් සමග තම ආගම පවා අත්හර දමයි.

හදිසයේ භාරය:

- දහම පිළිපදිමේ හයන්මික කටයුතු වළක්වෙන හේතු පම්ණිමට පෙර ඒවාටු කිරීම සඳහායුහුසුල වීම අනිවත්යය වේ.
- අවසන් කුණයේ නොග යවන සූල අර්බුද පිළිපදිතු ලබන බව පෙන්වයි ඇත. අර්බුදයක් පහව ගිය සම කළකම ර්ව පරව තවන් අර්බුදයක් මතුවනු ඇත.
- යම් පුද්ගලයෙකුගේ ආගම දුර්වල වී නම් සහ ඔහු එය මුදල් නොවනන් දේවල් වනි ලෙකික කරණය දහුවමරු කර ගන්නේ නම්, මෙය ඔහුගේ අපගමනයට, ආගම අත්හරීමට සහ ඔහු අර්බුදවලට තල්පු වීමට හේතුවකි.
- යහා ක්‍රියාත්මක අර්බුදවලින් මිදිමේ මධ්‍යයක් බව හදිස්වල සක්ෂි සහතික කරයි.
- අර්බුද කෙතස් දෙකකි: සකය සමග වන අර්බුද. එහි ප්‍රතිකර්ය දැනුම්වත්වීමයි. ආගබන් සමග වන අර්බුද එහි ප්‍රතිකර්ය දේවත්වය විශ්වාස කිරීම හාංචිමයි.

6. මෙම හදීසයේ කවරෙකු අඩුවෙන් නමුදුම් කරන්නේ ද ඔහු වෙත අර්බුද සිශුයෙන් පම්ණෙනු ඇති බවන් කවරෙකු අධික වගයෙන් නමුදුම් කරන්නේ ද ඔහු අසල ඇති දැනු ඔහු නොත්වවිය යුතු බවන් පෙන්වයි ඇත. දහම් ක්‍රියවින් අධිකව ඉටු කරන්නට වග බලාගත යුතුය.

(3138)

(318) - عن معاوية رضي الله عنه قال: سمعت النبي صلى الله عليه وسلم يقول: «مَنْ يُرِدُ اللَّهُ
بِهِ خَيْرًا يُفَقِّهُهُ فِي الدِّينِ، وَإِنَّمَا أَنَا قَاسِمٌ، وَاللَّهُ يُعْطِي، وَلَنْ تَرَأَ هَذِهِ الْأُمَّةُ قَائِمَةً عَلَى أَمْرِ اللَّهِ، لَا
يَضُرُّهُمْ مَنْ حَالَفُهُمْ، حَتَّى يَأْتِيَ أَمْرُ اللَّهِ». [صحیح] - [متفق علیہ]

(318) – නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් කරමින් සිටි ප්‍රකණයකට තමන් සවන් දුන් බව පවසමින් මූජාවියා (රූපියල්ලහු අන්හු) තුම්සිසින් මෙසේ වත්තකරන ලදී. "අල්ලහ් කවරෙකුට යහපතක් අපේක්ෂා කරන්නේ ද ඔහු ඔහුට ආගමෙහි අවබෝධිය පිරිනමනු ඇත. සඛ්‍යානින්ම මම බෙදා හරින්නෙක්මි. අල්ලහ් පිරිනමයි. මෙම සමූහයා අල්ලහ්ගේ නියෝන්ය මත ක්‍රියන්මක වන්නකි. අල්ලහ්ගේ නියෝන්ය පම්ණෙන තෙක් ඔවුනට විරද්ධ වූ අය ඔවුනට හිංසාකළ නොහිතය." [පූර්ව සංඝ සහිත හදීසයකි] - [බූහන් හමුස්ලිම් හි වත්තාවී ඇත]

විවරණය:

නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් අල්ලහ් කවරෙකුට යහපත අපේක්ෂා කරන්නේ ද, ඔහුගේ ආගම පිළිබඳ අවබෝධිය ඔහු ඔහුට පිරිනමන බවන්, සඛ්‍යානින්ම තමන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) වනසි, තමන්ට අල්ලහ් විසින් පිරිනමු පෙශීණ සම්පත් දහුම හාවෙනත් දැවෙන් කර, බෙදා හරින්නෙකු බවන් සඛ්‍යානින්ම පිරිනමන්නාඅල්ලහ් බවන් සෙසු

උදවිය අල්ලන්ගේ අවසරයෙන් තෙත්ව කිසිදු සෙනක් සඳහා නොහැකි සංඝ පමණක් බවත් සඛල්‍යීන්ම මෙම ප්‍රජා අවසන් හෝත්ත් ක්‍රියන්මක වන තෙක් අල්ලන්ගේ නියෙන්ය මත ක්‍රියන්මක වන බවත්, ඔවුනට විරද්ධ වන ආය විසින් ඔවුනට කිසිදු හනියක් සිදු කළ නොහැකි බවත් දැන්වූසිටියහ.

භාෂිතයේ භරය:

1. ඡරීඇ නීතිය පිළිබඳ දහුම හැඳු හැඳුමේ භාෂය හා මහිමය. ඒ සඳහා න්දු කරවීම.
2. සාහාය ක්‍රියන්මක කිරීම මෙම ප්‍රජා තුළ තිබිය යුතු ය. පිරිසක් ඉන් ඉකුත්ව ගිය විට තවත් පිරිසක් එය ක්‍රියන්මක කරනු ඇත.
3. උත්තරීතර අල්ලන් තම ගන්නත යහපත අපේක්ෂකාල කරණු ඇතරින් එකක් වනුයේ, ආගම දහම තුළ අවබෝධීය ලැබීම ය.
4. නඩ (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණු පිරිනමනුයේ අල්ලන්ගේ නියෙන් හැඩාහුගේ අහිමතය පරිදිය. සඛල්‍යීන්ම එතුමණන් හට කිසිදු ආධිපතාසයක් නැත.

(5518)

(319) - عن ابن مسعود رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «أَنْظَرَ اللَّهُ أَمْرًا سَمِعَ مِنَا شَيْئًا، فَبَلَّغَهُ كَمَا سَمِعَهُ، فَرَبَّ مُبَلَّغٍ أَوْعَى مِنْ سَامِعٍ». [صحيح] - [رواوه الترمذى وابن ماجه وأحمد]

(319) - අල්ලන්ගේ දුතයක් කළ ජ්‍රේකනයට තමන් සවන් දුන් බව පවසම්න් ඉඩිනු මස්ලංද් (රැලියල්ලනු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. “අපගෙන් යමක් සවන් දී එය ඔහු සවන් දුන් පරිදිම දන්වසිටි පූද්ගලයට අල්ලන් අලංකර කරන්වා දන්වා සිටින්නා ඇතැම් විට සවන් දෙන්නත වචා ධරණය ඇත්තෙකු විය හකි.” [පූර්ව සබක සහිත හදිසයකි] - [ඉඩිනු මහේ එය වත්තකර ඇත - ඉමත් නිරමිදී එය වත්තකර ඇත - අහ්මද් එය වත්තකර ඇත]

විවරණය:

නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් විසින් යම් හදිසයක් අසානමන් ඇසු පරිදිම කිසිවක් අසු වඩි කිරීමකින් තෙරව දන්වසිටින මිනිසඟ මලවුන් කෙරෙන් තඹිලුවනු ලබන දිනයේ උත්තරීතර අල්ලන් ඔහුගේ මුහුණ අලංකර කරන්වයි නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් මෙම හදිසයේ ජ්‍රේකනාකර ඇත්තහා. පසුව ඒ සඳහා හේතු දක්වීය. දන්වා සිටින කෙසමණක් දෝ ආය සවන් දෙන්නත වචා ධරණය කරන්නොවනි යයි ප්‍රචියිය. මිනිසඟැතැම් විට හදිසයට සවන් දී එය දන්වාසිටියි. එසේ දන්වාසිටින්නා එය සවන් දී ඉවු කරන මිනිසඟ වචාද්‍යි ලෙස ක්රියාකරන වඩක් අවබෝක් හාමනා වශයිමක් ඇති කෙනෙකු වන්නේය. නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමාජ්‍රකන කළ පරිදි විද්‍යුතුන් අතර හදිසය වර්තාකර එය කටපඩීම් කර ඒ අනුව කටයුතු කරන වත්තකරුවන්ද දකින්නට ඇත. නමුත් ඔහු එහි නියම තේරුම නොදැනී. පසුව අර්ථය දන්නා එය වටහාගත හකි; නඩි සල්ලල්ලනු අලයිහි

වසල්ලම් තුමණගේ හදිස් අතරින් බෙනහැනීනි සම්පූජ්‍යනය කළ භක් මෙන්ම සෙසු මිනිසුනට එමගින් ජ්‍රයෝජ්‍යනය ලබාදෙන විද්‍යාත්මක අතරින් තවත් කෙනෙකුට ඔහු එය දැන්වාසිටින්නක් මෙනි.

හදිසයේ භාරය:

(6820)

(320) - عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رضِيَ اللَّهُ عَنْهُمَا أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «لَا تَعْلَمُ
الْعِلْمَ إِشْبَاهُوا بِهِ الْعُلَمَاءَ، وَلَا لِشَامِرُوا بِهِ السُّفَهَاءَ، وَلَا تَخْيِرُوا بِهِ الْمَجَالِسَ، فَمَنْ فَعَلَ ذَلِكَ، فَالثَّارُ
الثَّارُ». [صحیح] - [رواه ابن ماجه]

(320) – සඛලීන්ම නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක් ප්‍රකණ කළ බව ජ්‍රීර ඉඩිනු අඩිදුල්ලහු (රළියල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. “විද්‍යාත්මක ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝ මෙශීයන් සමග ව්‍යු කිරීමට හෝ දහුම නෙත්සයන්න. සහඩික හෙඳුම ආසනය තෙත් නෙනන්න. කවරෙකු හෝ එසේ කරන්නේ ද ගින්න, ගින්නමය.” [පූර්ව සඩක සහිත හදිසයකි] - [ඉඩිනු මෙහේ එය වත්තාකර ඇත]

විවරණය:

විද්‍යාත්මක ඉදිරියේ ප්‍රදර්ශනය කිරීම හා පූර්සිතම් දෙධීම සඳහාහැක්ම තුඩාලාමෙන් විද්‍යාත්මකයි යයි පෙන්වීම සඳහාතාන් බුද්ධි හිනයන් හෘයුනයින් සමග කතාකර ව්‍යු කිරීම සඳහාතාන් සහඩින්හි පෙනී සිට අනෙකුත වඩාතමන්ට ප්‍රමුඛත්වය ලබීම සඳහා දහුම සෙවීම ගනු නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක් අවව්‍ය කළහ. එහෙයින් කවරෙකු එසේ සිදු කළේ ද ඔහුගේ මූහුණිච්චිඡ්‍ය හේතුවෙන් සහ දහුම සෙවීමේ ද අල්ලහ්ට

අවංක නෙතු බවින් සඛලීන්ම ඔහු අපා ගින්නට සූදුසුකම් ලබන්නේය.

හදීසයේ හරය:

1. තමන් පුරසරම් දේඩීම සඳහාහෙස්ද කිරීම සඳහාහෙස් සහඩින්වල ප්‍රමුකන්වය ලඟීම සඳහාහෙස්වනි දෙයක් සඳහාදැනුම සෙයන්නත අපහින්න පිළිබඳ අවච්‍යය.
2. දකුම හදුන්වන්නයුතුව තිබිය යුතු අවංක චේනනත්ව වදුගත්කම.
3. 'නියෝගන්' හෙවත් චේනනව ක්‍රියවින්හි මූලය වේ. ප්‍රතිඵල හිමිවන්නේ ඒ මත පදනම් කර ගෙනය.

(65047)

(321) - عن عثمان رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «خَيْرُكُمْ مَنْ تَعَلَّمَ الْقُرْآنَ وَعَلَّمَهُ». [صحيح] - [رواه البخاري]

(321) – නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව උස්මන් (රුහියල්ලේනු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. "මබ අතරන් ග්‍රේෂ්ඨ වනුයේ අල් කුර්ආනය හදුනා එය උගත්වන්නය." [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමම් බුහත් එය වත්තාකර ඇතුළු]

ව්‍යවරණය:

මුස්ලිම්වරන් අතර අල්ලන් අඩියස තිලයෙන් වඩක් උසස් භා උනුම් අය වනුයේ අල් කුර්ආනය කියවීමෙන්, කටප්පාම් කිරීමෙන්, ඒ ගතා අවබෝධ ලඟීමෙන් භාජි අර්ථකතනය පරිගිලනය කිරීමෙන් එය හදුනා ඒ අනුව කටයුතු කරමින් ඔහු

සතුව ඇති අල් කුර්ආනීය දැනුම අන් අයට උගන්වන්නකට නබා (සල්ලල්ලෙහි අලයිහි වසල්ලම්) තුමණන් දන්වයිටියි.

හදීසයේ නරය:

1. අල් කුර්ආනයේ මහිමය විස්තර කිරීම, සඛලීන් එය අල්ලන්ගේ ප්‍රක්‍රිය වන බැඩින් ප්‍රක්‍රිය අතරින් එය උනුම්ම ප්‍රක්‍රිය වේ.
2. දැනුම හදුන ගෙෂ්ජ්‍ය අය වනුයේ තමන් තුළ පමණක් එය සීමෙනකර අන් අයට ද එය උගන්වන්නය.
3. අල් කුර්ආනය ඉගෙන, අන් අයට ඉගන්වීම යන්නෙහි එය කියවීම, තොරුම් ගැඹීම භාජීනි හඳුන්ම ඇතුළන් වේ.

(5913)

(322) - عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ السُّلَيْمَى رَحْمَهُ اللَّهُ قَالَ: حَدَّثَنَا مَنْ كَانَ يُقْرِئُنَا مِنْ أَصْحَابِ التَّيِّنِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُمْ كَانُوا يَقْتَرِئُونَ مِنْ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَشْرَ آيَاتٍ، فَلَا يَأْخُذُونَ فِي الْعَشْرِ الْأُخْرَى حَتَّى يَعْلَمُوا مَا فِي هَذِهِ مِنَ الْعِلْمِ وَالْعَمَلِ، قَالُوا: فَعَلِمْنَا الْعِلْمَ وَالْعَمَلَ.

[حسن] - [رواه أحمد]

(322) - අඩු අබදුරු රහ්මන් අස්-සුලමා(රහිමහුල්ලහ්) විසින් වත්තාකරන ලදී. අප වෙත අල් කුර්ආනය කියවාපෙන් වූ තබා (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන්ගේ සහගතියෙක්: "සඛ්‍යින්ම තමන් අල්ලහ්ගේ දිනයන්ගෙන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) වක්‍රී දහයක් බහින් ඉගෙන ගත් බවත් ඒ තුළ ඇති දතුම හා ක්‍රියා දත් ගත්තා තෙක් ඔවුන් අනෙක් දහය නෙනත් බවත් අපි දතුම සහ ක්‍රියා දත් ගත්තෙමු යයි පටසාසිටි බවත් අපට ප්‍රකාශ කර සිටියේය. [හසන් ගණයට අයන් හදීසියකි] - [අහ්මද් එය වත්තකර ඇත]

විවරණය:

සහඩවිරු අල්ලහ්ගේ දිනයන්ගෙන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) අල් කුර්ආනයෙන් පස් දහයක් ඉගෙන ගත් විට, එම පස් දහයේ ඇති දතුම වටහාගෙන ඒ අනුව ක්‍රියාකරන තෙක් අනෙක් දහයට යෙමු වූයේ නත්. ඔවුහු දතුම ලබා ගත්තා පමණක් නෙති ඒ සමගම එය ක්‍රියාවට නැවුහු.

හදීසයේ භාරය:

1. සහඩවිරුන්ගේ මහිමය හෘස්ල් කුර්ආනය හදුන්නට ඔවුන්ගේ උනන්දුව.
2. අල් කුර්ආනය ඉගෙන ගනීම යනු එය වටහාගෙන එහි ඇති දක්‍රියාවට නැවීමෙන් සිදුවන්නකි. එය කියවීමෙන් හා කටයුතුම් කිරීමෙන් පමණක් සිදු වන්නේ නත්.

3. යමක් ප්‍රකණ කිරීමට හෝමක් කිරීමට පෙර ඒ පිළිබඳ දැනුම අනිවත්යයි.

(65058)

(323) – عن عبد الله بن مسعود رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «من قرأ حرفًا منْ كتابِ اللهِ فلَهُ بِهِ حَسَنَةٌ، وَالْحَسَنَةُ بِعَشْرِ أَمْثَالِهَا، لَا أَقُولُ {الم} حَرْفٌ، وَلَكِنْ {أَلْفُ} حَرْفٌ، وَ{لَامُ} حَرْفٌ، وَ{مِيمُ} حَرْفٌ». [حسن] - [رواوه الترمذى]

(323) – අල්ලේන්ගේ දූතයක්න් (සල්ලලේනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩුලේන් ඉඩිනු මස්ගැද් (රුපියලේනු අන්හු) තුමා විසින් වත්තා කරන ලදී. “කවරෙකු අල්ලේන්ගේ ප්‍රස්තකයෙන් එක් අකුරක් කියවන්නේ ද ඔහුට කුසලක් හිමිය. එම කුසල ඒ හාසමන දහයකින් යුක්තය. අලිං ලති මීම යන්න එක් අකුරක් බව නොකියමි. එනමුත් අලිං අකුරකි; ලති අකුරකි; මීම අකුරකි.” [හසන් ගණයට ඇයන් හදීසියකි] - [මුම්ති නිර්මිදී එය වත්තා කර ඇතා]

විවරණය:

අල්ලේන්ගේ ප්‍රස්තකයෙන් එක් අකුරක් හෝ කියවන මුස්ලිම්වරය කුසලක් හිමි බවන් එය ඒ හාසමන කුසල දහයක් දක්වා ඔහුට ගුණ කර දෙන බවන් නඩී (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමන්දේ වසිටියහ.

“අලිං ලති මීම යන්න එක් අකුරක් බව නොකියමි. එනමුත් අලිං අකුරකි; ලති අකුරකි; මීම අකුරකි.” යනුවෙන් පවසා එතුමන්දේ පහදිලි කළහ. එහෙයින්, එහි ඇති අකුර තුන සඳහා කුසල් තිහකි.

හඳිසයේ භරය:

1. අල් කුර්ආනය වඩී වඩියෙන් කියවීමට උනන්දු කරවීම.
2. අල් කුර්ආනය කියවන්නාමහු කියවන සම් වචනයකම අනුලක් සම් අකුරක් සඳහා කුසලක් හිමිවන අතර ඒ හා සමන දිසි ගුණයකින් එය ගුණ වේ.
3. අල් ලේන්ගෙන් වූ භාෂයක් භාෂණයක් වගයෙන් ගත්තන් හට කුසල් ගුණ කර දීමෙන් ඔහු පෙන්වන ඔහුගේ කරුණුත්ව භාෂණයීලිත්වයේ විශාලත්වය.
4. වෙනත් ප්‍රකණවලට වඩිපැල් කුර්ආනයේ ප්‍රකණවල ඇති මහිමය. එය උත්තරීතර අල් ලේන්ගේ වදන් වන බ්ලීන් එය කියවීම නමුදුමක් වන්නේය.

(6275)

(324) - عن عبد الله بن عمرو رضي الله عنهما قال: قال رسول الله صلى الله عليه وسلم: «يقالُ لصاحبِ القرآنِ: أقرأْ وارتقِ، ورثَّلْ كَمَا كُنْتَ ترثَّلَ فِي الدُّنْيَا، إِنَّ مِنْزِلَكَ عِنْدَ آخِرِ آيَةِ تَقْرُؤُهَا». [حسن] - [رواہ أبو داود والترمذی والنمسائی فی الکبری وأحمد]

(324) – අල්ලන්ගේ දූතයණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බවට අබ්දුල්ලන් ඉඩිනු අම්රි (රැඹයල්ලහු අන්හුම්) තුම්සිසින් මෙසේ වත්තාකරන ලදී. "අල් කුර්ආන් වසින් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලෙන්වහි තැනෑයට ඔබ කියවමින් සිටි පරිදි තැනෑයට පරායනය කරන්න. සඛලින්ම ඔබේ නවතනා ඔබ කියවන ප්‍රශ්නයේ අවසන ස්ථානයයි." [හසන් ගණයට අයන් හදීසයකි] - []

විවරණය:

නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණ්කෝමෙසේ දන්වා සිටියහ. සඛලින්ම අල් කුර්ආනය කියවන, එහි ඇති දැංහුව ක්‍රියාකරන, එය කියවමින් භාකටප්‍රංශම් කරමින් පිළිපැදින්නව මෙසේ පවසනු ලැබේ: ඔබ අල් කුර්ආනය කියවන්න. එමගින් ස්වර්ගයේ තරනිරමිහි උසස්හාඩ්‍ය ලබන්න. මෙලෙන්වහි ඔබ රනිකව භාන්ත්පත්ව අල් කුර්ආනය තැනෑයට කියෙවීවක් මෙන් තැනෑයට කියවන්න. සඛලින්ම ඔබේ නවතනා ඔබ කියවන ප්‍රශ්නයේ අවසන ස්ථානයයි.

හදීසයේ භරය:

1. ප්‍රතිඵල ක්‍රියවින්හි ප්‍රමණය භාගුණක්මකහාඩ්‍ය අනුව පිහිටයි.

2. අල් කුර්ආනය කියවීම, එය විධිමත් ව පිළිපදිම, එය ආරක්ෂකිරීම, එය පරිගිලනය කිරීම හෝ අනුව ක්‍රියා කිරීම සඳහාදීර ගන්වීම.
3. ස්වර්ගයෙහි නවතන් හාබේතහ්තරකිරීම ඇත. මෙහි දී අල් කුර්ආන් ව්‍යියාසස්ම නිලයන් ලබනු ඇත.

(65054)

(325) - عَنْ أَيِّ هُرَيْرَةَ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «أَيُّحِبُّ أَحَدُكُمْ إِذَا رَجَعَ إِلَى أَهْلِهِ أَنْ يَجِدَ فِيهِ ثَلَاثَ خَلِفَاتٍ عِظَامٍ سِمَانٍ؟» قُلْنَا: نَعَمْ. قَالَ: «فَثَلَاثُ آيَاتٍ يَقْرَأُ بِهِنَّ أَحَدُكُمْ فِي صَلَاتِهِ خَيْرٌ لَهُ مِنْ ثَلَاثَ خَلِفَاتٍ عِظَامٍ سِمَانٍ». [صحيح] - [رواه مسلم]

(325) – අල්ලන්ගේ දූනයණන් (සිල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු භුරේයිරා(රුඩියල්ලනු අන්තු) තුමා විසින් මෙසේ වත්තකරන ලදී. "ඔබ අතරින් කිසිවෙකු හෝතම පවුල වෙත නව්ත හඳු යන විට එහි ප්‍රෘතිමත් විශාල ගැඹුබර ඔවු දෙනුන් තියෙනෙකු ලබන්නට කම්ති වන්නේ ද? යයි විමසුහ. අපි: "මුව්" යයි පමසුවෙමු. එතුමණණ් "ඔබ අතරින් කිසිවෙකු හෝතම සලකයේ දී ආයන් තුනක් පර්‍යනය කිරීම එවන් ප්‍රෘතිමත් විශාල ගැඹුබර ඔවු දෙනුන් තියෙනෙකුට වඩාලතුම් යුදි පවසාසිවියහ. [පුර්ව සඩක සහිත හදීසයකි] - [මුමණි මූස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

සලකයේ දී අල් කුර්ආන් පසු තුනක් පර්‍යනය කිරීමේ ප්‍රතිඵලය ගනු නැලි (සිල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් පහදිලි කර සිටියි. එය මිනිසාතම නිවෙසහි ප්‍රෘතිමත් ද්‍රව්‍යන්න ගැඹුබර ඔවු දෙනුන් තියෙනෙකු ලබීමට වඩාලතුම්ය.

හඳිසයේ භරය:

1. සලනයේදී අල් කුර්ආනය පර්‍යනය කිරීමේ මහිමය ප්‍රහැදිලි කිරීම.
2. දහම් ක්‍රියවන් විනා වී යන මේ ලෙක්යේ සුබස්ව්‍යයට වඩා උනුමිය. පවතින්නක්ය.
3. මෙම මහිමය ආයත් තුනක් පර්‍යනය කිරීමෙන් පමණක් සීමචන්නේ නැත. සලන් ඉටු කරන්නාමහුගේ සලනයේදී අල් කුර්ආනීය පසු අධික ව ක්‍රියවන සම කළකම ඔහුට එම පසුවල ප්‍රමණයට අනුව ගත්තාර ඔවු දෙනුන්ට වඩාත්තුම් තිළිණ පවතිනු ඇත.

(65053)

(326) - عن أبي موسى الأشعري رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «تَعَاہدُوا هَذَا الْقُرْآنَ، فَوَاللَّهِ نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ لَهُوَ أَشَدُ تَفْلِيْغاً مِنَ الْأَبْلِيلِ فِي عُقْلِهَا». [صحیح] - [منافق عليه]

(326) - නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඩු මූසාඅල්-අෂ්ථරී (රැඹයල්ලනු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. "මෙම අල් කුර්ආනයට හඳු ගස්සී පිළිපෑදින්න. මුහම්මද්ගේ ආත්මය කවුරුන් සන්නකයේ ඇත්තේ ද ඔහු මත දිවුරුපවසම්. (ලණුවක) ගඟ ගස්සාති ඔවුවුගේ ගත්තෙන් පළා යන වේගයට වඩාඅල් කුර්ආනය ඉවත්ව යම් ඉතාවේගන්ය." [පූර්ව සඩක සහිත හඳිසයකි] - [බූහත් භාමුස්ලීම් හි වත්තාවි ඇතා]

විවරණය:

අල් කුර්ආනය තම සින තුළ තත්ත්වත් කර ගන් අයකු එසේ තත්ත්වත් කළ පසුව එය අමතක නෙවින පරිදි ක්‍රියවීමෙහි නිරත වීමත් ඒ අනුව හඳුගස්සී එය පිළිපෑදීමත් නඩි (සල්ලේලේනු අලයිහි

වසල්ලම්) තුමතණ්නීයෙන් කළහ. සඛල්න්ම සින් තුළ රදව්‍යැනි අල් කුර්ආනය බඳ දමන ලද ඔවුවකු පලායමට වඩාවේගයෙන් වෙන් වී පහ ව යනු ඇතැයි නඩි (සල්ලල්ලහු ඇලයිහි වසල්ලම්) තුමතණ්දිවුරාසිටීමෙන් එය සහතික කළහ. උග ගත මධ්‍යයේ ලණුවකින් බඳ දූෂ්‍ය ඔවුවෙකි. මිනිසාඋව රකබලාගන්තේ නම්, උග රදී සිටිනු ඇත. උග අත්හර දූෂ්‍යවේ නම්, උග ඉවත් ව ගෙස් අනුරුදුහන් වනු ඇත.

හදීසයේ භරය:

1. අල් කුර්ආනය කටපඩම් කළ අයකු එය වරයකින් පසු, වරයක් නිරන්තරයෙන්ම පර්‍යනය කරමින් සිටින්තේ නම් එය ඔහුගේ සිත තුළ ආරක්ෂිතව මතකයේ පවතී. එසේ නෙවී නම්, ඔහුගෙන් එය පහව ගෙස් එය ඔහුට අමතක වී යයි.
2. අල් කුර්ආනය පර්‍යනය කිරීමෙන් ලැබන ප්‍රතිලිභ අතරන්, ඊට අදාළ ප්‍රතිලිභ භකුසල් හිමි වීම, මලවුන් කෙරෙන් නළුවුවනු ලබන දිනයේ නිලයන් උසස් වීම.

(5907)

(327) - عن أبي هريرة رضي الله عنه: أن رسول الله صلى الله عليه وسلم قال: «لَا تَجْعَلُوا بُيُوتَكُمْ مَقَابِرَ، إِنَّ الشَّيْطَانَ يَنْفِرُ مِنَ الْبَيْتِ الَّذِي تُقْرَأُ فِيهِ سُورَةُ الْبَقَرَةِ». [صحيح] - [رواه مسلم]

(327) - අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු පුරෙයිරා (රූපයල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. “නුමැලන්ගේ නිවේස් මිනිවලවල් බවට පත් කර නෙහෙනු. සුරා අල් බකරා පර්යනය කරනු ලබන නිවේසින් සඛල්ලින්ම ශේයිනන් පළායනු ඇති.” [පූර්ව සංඝ සහිත හදීසියකි] - [ඉමම් මුස්ලිම් එය වත්තකර ඇති]

විවරණය:

සලන් ඉටු නෙකරන මිනිවලවල් මෙන් තම නිවේස් ද සලන් ඉටු නෙකර ඒවා පහුවට අත්හර දීමෙන් නඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණණස්ලක්වූහ.

පසුව, සුරා අල් බකරා පර්යනය කරනු ලබන නිවේසින් සඛල්ලින්ම ශේයිනන් පළායන බව නඩී (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණණස්ලුම් දැන්හ.

හදීසයේ නැරය:

1. නිවේස්වල අධික ලෙස නමුදුම්වල නිරත වීම හෘමතර සලන් ඉටු කිරීම සතුවූ දයකය.
2. ජනස්සලකය හරු සෙනහන්වල අනෙකුත් සලන් ඉටු කිරීමට අවසරය නත්. හේතුව සඛල්ලින්ම එය බහුදේව ව්‍යැයේ හාජිහි ඇති ව්‍යීන් අතිගෙයෙක්නියට පත් කිරීමේ මධ්‍යයක් වන බවිනි.
3. මිනිවලවල් අසල සලන් ඉටු කිරීමේ තහනම සහඩිරුන් අතර පිළිගත් කරුණක් විය. එබැවින් තම නිවේස්, සලන්

ଓৱি কৰন্তু নেৰুবন চেঙ়ুহন্ত মেন্হ আহ কৰ গভীম নবি
(সল্লেল্লেজ্জু অলিদিহি উসল্লেমি) নুমক্ষন্ত নহনামি কৰ আছ.

(328) - عَنْ أَبِي بْنِ كَعْبٍ رضي الله عنه قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «يَا أَبَا الْمُنْذِرِ، أَتَدْرِي أَيِّ آيَةٍ مِنْ كِتَابِ اللَّهِ مَعَكَ أَعْظَمُ؟» قَالَ: قُلْتُ: اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ. قَالَ: «يَا أَبَا الْمُنْذِرِ، أَتَدْرِي أَيِّ آيَةٍ مِنْ كِتَابِ اللَّهِ مَعَكَ أَعْظَمُ؟» قَالَ: قُلْتُ: {اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الرَّحِيمُ الرَّحِيمُ} [البقرة: 255]. قَالَ: فَصَرَبَ فِي صَدْرِي، وَقَالَ: «وَاللَّهِ لِيَهُمْكُمُ الْعِلْمُ، أَبَا الْمُنْذِرِ». [صحیح] - [رواہ]

مسام

(328) - අල්ලන්ගේ දූතයන්න් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව උබෙදි ඉඩිනු කාංඩී (රැඳියල්ලනු අන්හු) තුමා විසින් මෙසේ ව්‍යුතාකරන ලදී. "අහෝඅඩුල් මුන්දිර්! අල්ලන්ගේ ගුන්පයේ ඔබට වඩත් වදුගත් වන පෘය කවර පෘයක් දසී ඔබ දන්නෙහි ද?" ඔහු: "අල්ලන් භාංහුගේ දූතයන්න් මතාවින් දනී" යයි මම ප්‍රස්ථාවෙම්. "අහෝඅඩුල් මුන්දිර්, අල්ලන්ගේ ගුන්පයේ ඔබට වඩත් වදුගත් වන පෘය කවර පෘයක් දසී ඔබ දන්නෙහි ද?" යයි එනුමතණ්න්ත්වනත් විමසුහ. ඔහු: "මම (සුරජල් බකරහි 255 වන්න පෘය වන) අල්ලනු ලා ඉලනු ඉල්ලා නුවල් හයෝගුල් කයෝගුම්" යයි ප්‍රස්ථාවෙම්. එනුමතණ්මතග් ප්‍රප්‍රවට තට්ටු කර මෙසේ ප්‍රස්ථාව: "අල්ලන් මත දිවුර්පචවසම්. අඩුල් මුන්දිර්, දනුම ඔබට මිහිර වෙන්වා." [සුරජ සඩක සහිත හදීසයකි] - [ඉමත් මුසලිම් එය ව්‍යුතාකර ඇති]

విఎరుక్కుయి:

ඔහු (සුරජල් බකරහි 255 වන් පයිය වන) "අල්ලෙහු ලෞලන ඉල්ලා නුවල් හය්යුල් කය්යම්" යයි පච්චීය. එවිට නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් එය තවදුරටත් තහවුරු කර ඔහුගේ ප්‍රාථමික තවදුරටත් දහුමෙන් හාපූජුන්වන් එය පිරි ඇති බව පෙන්වාදුන් අතර මෙම දහුම හේතුවෙන් ඔහුට මිහිර බව ඇති වීමටන් ඔහුට පහසු වීමටන් ප්‍රත්ථිතකර සිටියා.

හදීසයේ භාරය:

1. උබේයි ඉඩිනු කංඛි (රළියල්ලනු අන්හු) තුමණග් උරුතන්වය.
2. උත්තරීතර අල්ලන්ගේ ග්‍රන්ථයේ ඇති වදුගත්ම පයිය ආයතුල් කුර්සී වේ. එබැවින් එය කටපඩීම් කර, එහි අර්ථය පරිගීලනය කර, ඒ අනුව ක්‍රියකළ යුතු වේ.

(65059)

(329) - عن أبي مسعود رضي الله عنه قال: قال النبي صلى الله عليه وسلم: «مَنْ قَرَأَ بِالْأَيْتَمِينَ مِنْ آخِرِ سُورَةِ الْبَقَرَةِ فِي لَيْلَةٍ كَفَّتَاهُ». [صحیح] - [متفق علیه]

(329) – නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමාපුකන කළ බව අඩු මස්ලෑගද් (රළියල්ලනු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. “කවරෙකු රත්තියේ සුරාජල් බකරහි අවසන ආයන් දෙක පත්‍රයනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමණවත් වේ.” [පුරුෂ සංඝ සහිත හදීසයකි] - [බූහන් හාමුස්ලිම් හි වත්තාවී ඇත]

විවරණය:

කවරෙකු රත්තියේ සුරාජල් බකරහි අවසන ආයන් දෙක පත්‍රයනය කළේ ද, සංඝින්ම අල්ලන් නපුර හැඩිලිකුල් සහගත දී ඔහුගෙන් වළක්වනු ඇත. තවත් වත්තාවක 'රත්තියේ නමදුම් කිරීමට එය ප්‍රමණවත් ය' යනුවෙන් ද 'සෙස්සු ප්‍රත්ථිතක්වන්ට එය

ප්‍රමණවත් වේ' යනුවෙන් ද 'සඛ්‍යීන්ම ඒ දෙක රත්ම සලකයේ කුරානය කියවීමට වඩාප්‍රමණවත් වේ' යනුවෙන් ද මේවාහර වෙනත් අදහස් ද වත්තාවී ඇත. සඳහන් කරන ලද මේ සියල්ල එම වචනය ආවරණය කර ඇත.

හදීසයේ භරය:

1. සූරෘයේ-බකරත්වහි අවසන පෘෂ්ඨ ඇති මහිමය විස්තර කිරීම. එනම් "ආමනර් රස්සීල්..." යනුවෙන් පටන් ගෙන එම සූරත්වී අවසනය දක්වූ උත්තරීතර අල්ලන්ගේ වදන් පෙළයි.
2. සූරකුකරත්වහි අවසන පෘෂ්ඨ රත්මයේ පර්‍යානය කළ විට අදාළ තහාත්තානුගත් නපුර, හනිය හා ජේදිනන්ට එය වළක්වනු ඇත.
3. හිරු අවරයට යමන් සමග රත්මය උද්ධින අතර අලායම උද්ධිමෙන් එය අවසන් වේ.

(6274)

(330) - عن أبي الدرداء - رضي الله عنه - عن النبي صلى الله عليه وسلم : «مَنْ حَفِظَ عَشْرَ آيَاتٍ مِنْ أَوَّلِ سُورَةِ الْكَهْفِ، عُصِمَ مِنَ الدَّجَّالِ». وفي رواية: «مِنْ آخِرِ سُورَةِ الْكَهْفِ». [صحيح] [رواه مسلم]

(330) – නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුම්ප්රකණ කළ බව අඩු දර්දා (රැලියල්ලෙහු අන්හු) තුමා විසින් වත්තා කරන ලදී. “කවරේකු සූරාඅල්-කහ්ල් ආරම්භයෙන් පසු දහයක් කටපඩීම් කළේ ද ඔහු ද්‍රෝග්‍රැහ්‍යයෙන් ආරක්ෂණීය ලැබේය.” තවන් වත්තවික: “සූරාඅල්-කහ්ල් අවසන්‍යයෙන්” යුතු සඳහන්ව ඇත.” [පූර්ව සඛක සහිත හඳුසෙයකි] - [මුළු මූස්ලීම් එය වත්තකර ඇත]

විවරණය:

වත්ථාවින් දෙක අනුව කවරේකු සූරා අල් කහ්ල් හි ආරම්භයෙන් භෙක්ංහි අවසන්‍යයෙන් භෙක්ංහි දහයක් කට පඩීම් කළේද උත්තරීනාර අල්ලන් ඔහුව ද්‍රෝග්‍රැහ්‍යයෙන් හා ඔහුගේ අර්ථඩයෙන් ආරක්ෂාකළේය. අල්ලන්ගේ අනුහසින් ඔහු කෙරෙහි ආධිපත්‍යය නොදුරනු ඇති අතර ඔහුට කිසිදු හනියක් ද ඔහු විසින් සිදු නොවනු ඇත.

හඳුසෙය් හරය:

(6265)

(331) - عن النعمان بن بشير رضي الله عنه قال: سمعت النبي صلى الله عليه وسلم يقول: «الدُّعَاءُ هُوَ الْعِبَادَةُ»، ثُمَّ قَرَأَ: {وَقَالَ رَبُّكُمْ أَدْعُونِي أَسْتَجِبْ لَكُمْ إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ} [غافر: 60]. [صحيف] - [رواه أبو داود والترمذى وابن ماجه وأحمد]

(331) - නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් කළ ප්‍රකණයකට මම සවන් දී ඇත්තෙම් යයි පවසම්න් තුළුන් ඉඩිනු බ්‍ර්‍යාහිර් (රූපියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී: "සඛලින්ම ප්‍රත්ථිත්ව යනු, එයමය නමුදුමලේ" යයි පවසාමෙම (ශ්‍රාගලිර්: 60 වනි) පසිය පත්‍රයනය කළහ. "තවද තුඩා මා අමතනු. මම තුඩාගේ ප්‍රත්ථිත්ව)ට පිළිතුරු දෙමි. නියන වගයෙන්ම මට ප්‍රත්ථිතාකිරීමෙන් (අන් වී) උඩගුකම් පකින් සිටියවුන් අවමනයට පත් වුවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත." යයි තුඩාගේ පරමධිපති පවසයි." [පූර්ව සංඝ සහිත භාෂ්‍යයකි] - []

විවරණය:

සඛලින්ම ප්‍රත්ථිත්ව යනු නමුදුමක් බව නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන්දේන්වාසිටියහ. එය සම්පූර්ණයෙන් අල්ලන් වෙනුවෙන් පමණක් පිවිතුරු විය යුතුය. එය තමන්ට ප්‍රයෝග්‍යවත් දැඩිර්නමන මෙන් ද මෙලෙඩ් භාමතුලෙඩ් තමන්ට අන්වන හනියෙන් වළක්වන මෙන් ද පත්‍රීමේ හා ඉල්ලීමේ ප්‍රත්ථිත්වක් වුව ද නමුදුම සම්බන්ධයෙන් වූ ප්‍රත්ථිත්වක් වුව ද එක සමනය. එනම් අල්ලන් ප්‍රිය කරන ඔහු ත්‍යාන්තියට පත්වන මනසික, ගේරික හා මූල්‍යමය, බහිර හා අභ්‍යන්තර ක්‍රියා හා ප්‍රකණ වේ.

අනතුරුව නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන්දේම ප්‍රකණය සඳහා උත්තරීතර අල්ලන්ගේ ප්‍රකණයක් සංඝ වගයෙන් ඉදිරිපත් කළහ. "තවද තුඩා මා අමතනු. මම

නුම්ලගේ ප්‍රත්ථිත්ව)ට පිළිතුරු දෙමි. නියත වගයෙන්ම මට ප්‍රත්ථිතා කිරීමෙන් (අඟ් වී) උචිගුකම් පමින් සිටියටුන් අවමනයට පත් වුවන් ලෙසින් නිරයට මතු පිවිසෙනු ඇත.”

හදීසයේ නරය:

1. නමුදුමෙහි මූල්‍යාංශය ප්‍රත්ථිත්වයි. අල්ලන් භර වෙනත් කිසිවෙකු වෙන එය යෙමු කිරීම සුදුසු නත්.
2. ගති භවයේ සඛ්‍යාල්ථාය, පරම්පරාවේ පෙනෙනු න්‍යා භැංඩුගේ භක්‍රියාව පිළිගත්තීම සහ ගත්තැංඩු වෙන අවශ්‍යතාත්වන් පෙළීම යන්දීය ප්‍රත්ථිත්ව තුළ අන්තර්ගත වේයි.
3. අල්ලන්ට නමුදුම් කිරීමට උචිගු වීමේ භැංඩුගෙන් ප්‍රත්ථිතා කිරීම අන්තර්මේ ප්‍රත්ථිත්වය. අල්ලන්ගෙන් ප්‍රත්ථිත්වකිරීමට උචිගු වන්නන් වන්නී, ඔවුන් නින්දා සහගතව පහත් ලෙස අප්‍රාගින්නට පිවිසෙනු ඇත.

(5496)

(332) - عن عائشة رضي الله عنها قالت: كَانَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَذْكُرُ اللَّهَ عَلَىٰ كُلِّ أَحْيَاءٍ. [صحيح] - [رواه مسلم]

(332) - ආංුජා(රළියල්ලනු අන්හ) තුමිය විසින් මෙසේ වර්තා කරන ලදී. “නබි (සල්ලල්ලනු අලධිහි වසල්ලම්) තුමණක් තමන්ගේ සම අවස්ථාවකම අල්ලන්ව මෙනෙහි කරන්නෙකු වූහ.” [පූර්ව සඩක සහිත හදීසයකි] - [ඉමත් මුස්ලිම් එය වර්තකර ඇති]

විවරණය:

උත්තරීතර අල්ලන් මෙනෙහි කිරීමට නබි (සල්ලල්ලනු අලධිහි වසල්ලම්) තුමණක් දඩි සේ උනත්ද වූ බවත්, සම කැඳුයකම සම ස්ථානයකම හාසම තත්ත්වයකම උත්තරීතර අල්ලන් මෙනෙහි කරමින් සිටි බවත්, දේවත්වය විශ්ව්‍ය කළ මූල්‍යීය මුළුම් මෙනෙහි මත්තියන් වන ආංුජා(රළියල්ලනු අන්හ) තුමිය දහුම් දෙයි.

හදීසයේ නරය:

1. උත්තරීතර අල්ලන් මෙනෙහි කිරීම සඳහසුල කිලිටි හා මහකිලිටිවලින් පිරිසිදුව සිටිය යුතුයි යන කෙන්දේසියක් නියම වන්නේ නත්.
2. උත්තරීතර අල්ලන්ව මෙනෙහි කිරීම සඳහනාව (සල්ලල්ලනු අලධිහි වසල්ලම්) තුමණක් බැඳී සිටියා.
3. වසිකිලි කසිකිලි අවශ්‍යතාවුට කර ගතීම වන් දික්රී කිරීමෙන් වළුකි සිටිය යුතු අවස්ථාවන්හි හර, සෙසු සියලුම අවස්ථාවන්හි නබි (සල්ලල්ලනු අලධිහි වසල්ලම්)

තුමණන්ට පිළිපදිමින් උත්තරීතර අල්ලන්ට අධික ලෙස මෙනෙහි කිරීම සඳහාදිර ගත්වීම.

(8402)

(333) – عن أبي هريرة رضي الله عنه عن النبي صلي الله عليه وسلم قال: «لَيْسَ شَيْءٌ أَكْرَمَ عَلَى اللَّهِ تَعَالَى مِنَ الدُّعَاءِ». [حسن] - [رواه الترمذى وابن ماجه وأحمد]

(333) – නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ බව අඩු හුරෝයිරා(රූපියල්ලහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. “අල්ලන් වෙන ප්‍රත්ථිනා කිරීම තරම් ගෙවෙනිය දෙයක් තවත් නතු.” [හසන් ගණයට අයන් හඳුසයකි] - []

විවරණය:

නමදුම් අතර උත්තරීතර අල්ලන් අඩියස ප්‍රත්ථිනව් වඩා උතුම් වෙනත් දෙයක් නති බව නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් පහැදිලි කරයි. ඊට හේතුව ඒ තුළ උත්තරීතර අල්ලන්ගේ පෙනෙහෙසන් කම පිළිගනීමත්, ගත්තාත්ගේ නොහැකියව හාමහු වෙන වූ අවශ්‍යතාව පිළිගනීමත් ඇතුළත්ව තිබෙන බවිනි.

හඳුසයේ භරය:

1. ප්‍රත්ථිනත්ව මහිමය: කවරෙකු අල්ලන්ගෙන් පතන්නේ ද ඔහු ඔහුව ගෙවෙයට පත් කළ අයෙකි. සුවිශ්දේශයක්න් ස්වාධීන, පෙනෙහෙසන් බව පිළිගන් අයෙකි. දුෂ්පතාත්ගන් පතනු නොලැබේ. සඛ්‍යාත්මක ඔහු සවත් දෙන්නය. බිහිරාත්ගන් පතනු නොලැබේ. සඛ්‍යාත්මක ඔහු ත්‍යාගීලිය. මසුරාත්ගන් පතනු නොලැබේ. සඛ්‍යාත්මක ඔහු කරුණිකය, ද්‍යු හඩිය ඇත්තාත්ගන් පතනු නොලැබේ. සඛ්‍යාත්මක ඔහු

බලවනය. නෙහකි තත්ත්ත්වගන් පතනු නොමැඳී. සඛ්‍යාච්චින්ම ඔහු ඉත්සුමීපය. දුරස්ව සිටින්ත්වගන් පතනු නොමැඳී. ගුද්ධ වූ අල්ලන්ට මෙවන් අලංකර හාකීර්නිමන් වෙනන් ගුණාග ද ඇත.

(5509)

(334) - عن عبادة بن الصامت رضي الله عنه وأبي سعيد الخدري رضي الله عنه مرفوعاً: «ما على الأرض مسلم يدعو الله تعالى بدعة إلا آتاه الله إياها، أو صرف عنه من السوء مثلها، ما لم يدع بآثام، أو قطيعة رحم»، فقال رجل من القوم: إذا نكث قال: «الله أكثر». وفي رواية أبي سعيد زيادة: «أويَدَّ خَلَقَهُ مِنْ أَجْرٍ مُمْلَأٍ». [صحيح] - [رواه الترمذى، وبالزيادة رواه أحمد]

(334) - උබඳාතුබිනු අස්සමින් - රැලියල්ලනු අන්හු- තුමාහාඅඩු සර්දී අල් කුද්රී - රැලියල්ලනු අන්හු- තුමායන අය විසින් වත්තා කෙට ඇත. මෙය මරුළු ගණයට අයන් හදීසියකි. “යම් ජේරත්ත්ත්ත්වක් කරමින් උත්තරිතර අල්ලන්ගෙන් ඉල්ලාසිටින මුස්ලිම්වරයකුට අල්ලන් එය මහපෙනුවේ මත ලබාදීමෙන් මිස නෙවින්නේය. එසේ නත්තිනම් ඔහු පෙළයක් අයදු නෙකිටින තක්කල් හෝදෙනී සම්බන්ධකම් බිඳ නෙඳුමන තක්කල් එයට සරිලන අයහපනක් ඔහුගෙන් ඉවත් කරනු ඇත.“එච්ච එම පිරිස අතර සිටි මිනිසේකු නහිට අප අධිකව ඉල්ලාසිටි විටන් එසේ දැඩි ප්‍රච්චිය. එනම් අල්ලන් අධිකන්වය ඇත්තයා. අඩු සර්දී තුමෙන්ගේ තවත් වත්ත්වක මිට අමතර ලෙසින් මෙසේ වත්තාවේ. එසේ නත්තිනම් ඒ භාසමන කුලියක් ඔහු වෙනුවෙන් රස් කර තබනු ලැබේ යයි ප්‍රච්චිහා. [පූර්ව සංඛ්‍යා සහිත හදීසියකි] - [ඉමත් නිර්මිදී එය වත්තකර ඇත - අන්මද් එය වත්තකර ඇත]

විවරණය:

මෙම හදීසිය වචනයෙන් හෝ ක්රියකවන් හෝ සම් මුස්ලිම්වරයකුම තම පරමධිපති සමග සම්බන්ධතාපවත්වා ගනීම සම්බන්ධයෙන් ඇල්ලන් ඇති කර ඇත. සඛැහදවතින් නිකුත් වන ජේරත්ත්ත්ත්වක් අල්ලන්ගේ ආදරය සමග බඳී ඇත. ඔහු වෙනුවෙන් අභය්හි දෙනවු විවක වේ. අවදහමක සිටින යමෙක් අයදු සිටින විට ඔහුට පිහිට වන අල්ලන් ඔහුගේ ජේරත්ත්ත්ත්වක් පිළිතුරු දෙනු ඇත. එම ජේරත්ත්ත්ත්වක් අපත්ත් නෙයයි. එක්කො

ඒයට පිළිතුරු දෙනු ලැබේ. ඔහු අපේක්ෂා කරනු ලබන දීම පිළිතුරු දෙනු ලැබේ. එසේ නත්තිනම් තමන්ට අන්වන උච්චරු එහි ජ්‍රේමණයට අනුව අල්ලන් වළක්වනු ඇත. එසේ නත්තිනම් ඔහු වෙනුවෙන් එහි යහපත රිස්කර තබනු ලැබේ. අල්ලන් අඩියස ඇති යහපත මිනිසා අපේක්ෂා කරන ඔවුන් ඉල්ලයිටින දීම වඩා අධිකය.

හදීසයේ භාරය:

(5100)

(335) - عَنْ أَنَسٍ رضي الله عنه قال: كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يُكْثِرُ أَنْ يَقُولُ: «يَا مُقْلِبَ الْقُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ»، فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ، آمَنَّا بِكَ وَبِمَا جِئْتَ بِهِ فَهَلْ تَخَافُ عَلَيْنَا؟ قَالَ: «نَعَمْ، إِنَّ الْقُلُوبَ بَيْنَ أَصْبَعَيْنِ مِنْ أَصَابِعِ اللَّهِ يُقَلِّبُهَا كَيْفَ يَشَاءُ». [صحيح] - [رواه الترمذ وأحمد]

(335) - අන්ස් (රූපියල්ලෙහු අන්ත්‍රා) තුමාවිසින් වත්තාකරන ලදී: අල්ලෝගේ දුනයන් (සිල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණක් යා مُقْلِبَ الْقُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ "යාමුකල්ලිබුල් කුඩා සඛ්‍යාලින් කල්ලේ අලාදීනික" (අහොස්ථාදවන් වෙනස් කරන්නනනි! මණග් හදවන ඔබේ දහම මත ස්ථාවිරව තබනු මත්ව.) යනුවෙන් අධික ලෙස ප්‍රත්ථිතාකරන්නේ වූහ. එවිට මම: "අහොස්ථාල්ලෝගේ දුනයන්නි! සඛ්‍යාලින්ම අපි ඔබ හා ඔබ ගෙන ආ දැව්‍යාච්‍යා කර ඇත්තෙමු. එසේ තිබිය දී ඔබ අප ගන බියවන්නේහි ද?" යයි වීමසුවෙම්. එනුමණක් "මුව්, සඛ්‍යාලින්ම හදවන ඇත්තේ අල්ලෝගේ ඇගිලි අතරින් ඇගිලි දෙකක් අතර ය. ඔහු අභිමත කරන පරිදි එය පෙරළනු ඇත." යයි ප්‍රතිස්ථාපන. [පූර්ව සංඝ සහිත හදීසයකි] - []

විවරණය:

නඩ් (සිල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් අධික ලෙස ප්‍රත්ථිතාකර සිටියේ ආගම හා අවනතහඩිය මත ස්ථාවිර ව තබන මෙන් හා ප්‍රාග්‍යාමනයෙන් හානෙනු යුතුමන් දුරස් කරන මෙනි. නඩ් (සිල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් විසින් මෙම ප්‍රත්ථිතාක් අධික ලෙස ප්‍රත්ථිතාකිරීම ගන අනස් ඉඩිනු මැණික් (රූපියල්ලෙහු අන්ත්‍රා) තුමා පුද්‍රමයට පත් විය. එවිට නඩ් (සිල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ඔහුට ද්‍රාව්‍යාසිරියේ, සඛ්‍යාලින්ම හදවන් අල්ලෝගේ ඇගිලි අතරින් ඇගිලි දෙකක් අතර පිහිටා ඇති බවන් ඔහු අභිමත කරන පරිදි එය වෙනස් කරන බවන් ය.

හදවන යනු දේව විශ්වය හාදේව ප්‍රතික්ෂේපය තත්ත්වයෙහි ඇති ස්ථානයයි. අධික ලෙස වෙනස්වීමට ලක්වන බඩින් පෙරලීම යන අරුණ ඇති බල්බි යන පදය එයට යෙදී ඇත්තේ එබඳිනි. අධික පිළිබඳ එකතු වූ විවෙක අධික ලෙස එය පෙරලෙනු ඇත. එහෙයින් අල්ලන් කවරෝකු කෙරෙහි අභිමත කරන්නේ ද ඔහුගේ හදවන යහාමග මත පිහිටුවනු ඇත. ආගම මත රැදෙන්නට ස්ථාඛිර කරනු ඇත. එමෙන්ම අල්ලන් කවරෝකු කෙරෙහි අභිමත කරන්නේ ද ඔහුගේ හදවන යහාමගින් හරවා අවමනය හාමුලත් වෙත යොමු කරනු ඇත.

හදීසයේ භරය:

1. නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් තම පරම්පරා යටත් වීම හැඳුව වෙත තම අවංකහඩිය පෙන්වීම සහ දෙවියන්ගෙන් එය ආයතිනකර සිටිය යුතු බව තම සමූහය මග පෙන්වීම.
2. දහම මත ස්ථාඛිරව හස්සීරව සිටීමේ වද්‍යන්කම, සහ සඛ්‍යාත්මක වලංගුහාව ඇත්තේ අවසන් ප්‍රතිඵල අනුවය.
3. ඉස්ලම් දහම මත වන ස්ථාඛිරහඩිය අල්ලන් තම ගත්තය තහවුරු කිරීමෙන් තෙතුව ඇසිපිය හෙළන මෙත්හකටවත් ඔහුට ඔහුගේන් ඇත්ව සිටිය නොහැක.
4. නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන්ට අනුගමනය කරමින්, අධික ලෙස ප්‍රත්ථිනකිරීම සඳහානන්දු කරවීම.
5. ඉස්ලමය මත වන ස්ථාඛිරහඩිය අනිමහන් ආගිර්වද්‍යයකි. එය, ගත්තස් වෙත යුතු සුන්නාත් වීමට හාස් සඳහා ඔහුගේ ප්‍රාක්‍යය තුනිවන්ත වීමට ඇරුණුම් කරයි.

(336) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ: كَانَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «اللَّهُمَّ أَصْلِحْ لِي دِينِي الَّذِي هُوَ عَصْمَةُ أَمْرِي، وَأَصْلِحْ لِي دُنْيَايَ الَّتِي فِيهَا مَعَاشِي، وَأَصْلِحْ لِي آخِرَتِي الَّتِي فِيهَا مَعَادِي، وَاجْعَلْ الْحَيَاةَ زِيَادَةً لِي فِي كُلِّ خَيْرٍ، وَاجْعَلْ الْمَوْتَ رَاحَةً لِي مِنْ كُلِّ شَرٍّ». [صحیح] [رواه مسلم]

(336) – අල්ලන්ගේ දූතයන්න් (සිල්ලල්ලෙහු අලයිහි වසිල්ලම්) තුමන්න් ප්‍රකාශ කරමින් සිටි බව අඩු භුරේයිරා (රැලියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තකරන ලදී: “අල්ලෙහුම්ම අස්ලිහ් ලි දිනි, අල්ලදී භුව ඉස්මතු අම්රි. වජස්ලිහ් ලි දින්යය, අල්ලනි ගිහා මඟාපී. වජස්ලිහ් ලි ආක්ෂිරනි, අල්ලනි ඉලයිහා මඟාදී. වජ්ජලිල් භයන සියුන්න් ලි මින් කුල්ලි කයිරින්. වජ්ජලිල් මවින රහනන් ලි මින් කුල්ලි ඡර්රින්.” තේරුම: (අහෝ!අල්ලන්! මත්ගේ සියලු ක්‍රියාත්මක ආරක්ෂණ වූ මත්ගේ දහම මට විධිමන් කර දෙනු මතාව. මත්ගේ ජීවිතය රැඳී පවතින ලෙකික විෂයන් විධිමන් කර දෙනු මතාව. එමෙන්ම මාජාපසු භරී යම්ව නිබෙන මතු ජීවිතය ද විධිමන් කර දෙනු මතාව. කුසල් ක්‍රියාත්මක අධිකව කිරීම සඳහාමගේ ආයුර්ශ දීර්ජ කරනු මතාව. සියලු උච්චරුවලින් සහන ලබන අයුරින් මත්ගේ මරණය පහසු කරනු මතාව.” [පූර්ව සඩක සහිත භාෂීයකි] - [ඉමත් මූස්ලිම් එය වත්තකර ඇති]

විවරණය:

නඩි (සිල්ලල්ලෙහු අලයිහි වසිල්ලම්) තුමන්ව කවර කරුණක් සම්පූර්ණ කිරීම සඳහා එවනු ලබවේ ද එම උදුර මූලිකාග ගෙනු වූ ප්‍රත්ථිතවන් එනුමතණස්ථ්ථානකර සිටියන. එය දහමට, මෙලෙවා භාමතුලෙවාට යහපත ගෙන දෙන්නකි. මෙම සංකීරණ ප්‍රකාශය තුළ මෙම ස්ථාන තුනෙහිම යහපත

ඒනුමතණ්ටූල්ලයිටියහ. දහමේ විධිමත් හඩිය ලබාදෙන මෙන් ආරම්භ කෙත පසුව දෙව්ලෙන්වහි විධිමත්හඩිය ඉල්ලයිටියහ.

“අල්ලනුම්ම අස්ලිහ් ලී දිනි”(යා අල්ලන්! මතග් දහම මට විධිමත් කර දෙනු මතව) එනම් පූර්ණ ස්වරූපයෙන් යුතු විධිමත් විනයන් තුළින් එය ක්‍රියක්මක කිරීම සඳහා මට ආයිර්වද්‍ය කරන මෙනි.

“අල්ලදී නුව ඉස්මතු අම්රි” (මතග් ජීවිතය රදී පවතින ලෙකික විෂයයන් විධිමත් කර දෙනු මතව.) එනම් මතග් සියලුම කටයුතු සඳහා ඇරක්ෂා සලසු මතව. මතග් දහම දූෂිත වූයේ නම් මතග් කටයුතු ද දූෂිත වනු ඇත. මාකලකිරේනු ඇත. මා විනිහා වනු ඇත.” යන්නයි. අපේක්ෂිත දහමේ විධිමත් හඩිය මෙලෙන්වහි විධිමත් හඩියෙන් තොතව සම්පූර්ණ වන්නේ නත්.

“වඅස්ලිහ් ලී දුන්යා” (මතග් ලෙකික විෂයයන් විධිමත් කර දෙනු මතව!) එය මෙවන ගැරිර සුවය, ආරක්ෂා, ජීවන සම්පත්, දැහැම් බිරියන් හා ගුණවත් පරම්පරාවක් හා යා හට අවශ්‍ය දැ පරින්මීමෙනි. එය මට අනුමත විය යුතුය. ඔබට අවනත වීම සඳහාමට උපකරයක් විය යුතුය. පසුව එහි විධිමත් හඩිය ඉල්ලා සිටිමේ කරුණු ද මෙනෙහි කළහ. එය මෙසේ පවසමිනි:

“අල්ලනී රීහාමාමාශී” (මතග් ජීවිතය රදී පවතින දැ එනම් මතග් ජීවිතයේ මත්ස්‍ය කරන ස්ථානය හාමතග් ආයු කරුය වේ.

“වඅස්ලිහ් ලී ආකිංචනී, අල්ලනී ඉලකිහාමාදී.” (එමෙන්ම මා ආපසු හඳු යම් තිබෙන මතු ජීවිතය ද විධිමත් කර දෙනු මතව.) ඔබට හමු වීම සඳහාමානව්‍ය හඳු යන ස්ථානය, -එම මතග් ක්‍රියවත් විධිමත් කිරීමෙනි.- නමුදුම් කිරීමට හා අවංක වේතනත්වන් යුතුව කටයුතු කිරීමට අල්ලන් ගත්තා හට ආයිර්වද්‍ය කිරීම හායහපත් අවසන්‍ය යනු ඇයයි.

මෙලෙකිට පසු මතුලෙකි යන පිළිවෙළින් නඩි (සල්ලල්ලනු අලයිහ් වසල්ලම්) තුමතණ්පෙළ ගස්සුහ. මන්ද පළමු තන

දේවන තත් විධිමත් කර ගනීමට මධ්‍යයක් වන්නේය. කටරෙකු ඔහුගේ මෙලෙඩි ජීවිතය තුළ අල්ලන්ගේ අභිමතයට අනුගත වෙමින් ස්ථාපිතව සිටියේ ද ඔහු වෙනුවෙන් වූ ඔහුගේ මතුලෙඩි ජීවිතයන් ස්ථාපිත වන්නේය. එහි ඔහු ප්‍රීතියෙන් සිටිනු ඇත.

"වත්සල් හයක" (මගේ ජීවිතය පත් කරනු මතව) ජීවිත කරුය පුරවීම, "සියද්‍යුතන් ලි මින් කුල්ලි කාසිරින්" (කුසල් ක්‍රියවින් අධිකව කිරීම සඳහා) මා එහි අධික ලෙස ධත්මික ක්‍රියවින් සිදු කිරීම සඳහා, "වත්සල් මවින" (මගේ මරණය නියම කරනු මතව!) මත් මරණය පත් කරනු මතව, "රහනන් ලි මින් කුල්ලි සැර්රින්" අකීකරුකම, නෙශ්පෙෂකිලිමත්කම, පීඩ් හා අර්බුද වලින් මිදීමක් ලෙස හාමෙලෙඩි පවතින දුක්කරදර හා පීඩ්වින්ගෙන් මිදී සහසුම උදුකර ගනීමක් ලෙස ය.

හදිස්ගේ හරය:

1. දහම අති වදුගත් කරුණකි. නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රත්ථිත එමගින් ආරම්භ කළේ එබැවිනි.
2. දහම මිනිසඟ ආරක්ෂකිකි. සම නපුරු ක්‍රියවිකින්ම එය ඔහුව වළක්වනුයි.
3. ලෙකික කටයුතු සම්බන්ධයෙන් ප්‍රත්ථිතකළ යුත්තේ ආගමික කටයුතු හාමතුලෙඩි ජීවිතය විධිමත් කිරීමේ හේතු සඩක මතය.
4. ආගම තුළ අර්බුද ඇති වීමට බියෙන් මරණය ප්‍රීය කිරීම හෝ ජීවිතය තුළ අල්ලන්ගේ මත්ගයේ මිය යම්ව අල්ලන්ගෙන් ඉල්ලයිම පිළිකුල් සහගත නෙවන්නේය.

(337) - عَنْ ابْنِ عُمَرَ رضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: لَمْ يَكُنْ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَدْعُ هُؤُلَاءِ الدَّعَوَاتِ، حِينَ يُمْسِي وَحِينَ يُصْبِحُ: «اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَتِي -أَوْ: عَوْرَاتِي- وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَائِلِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي». [صحیح] - [رواه أبو داود والنسائي وابن ماجه وأحمد]

(337) - ඉඩිනු උමර් (රඩියල්ලහු අන්හුම්) තුමාවිසින් මෙසේ වත්නාකරන ලදී: අල්ලහ්ගේ දූතයක්න් (සල්ලල්ලහු අලය්හි වස්සල්ලම්) සවස්කුරුයට එමුණුන විට භාජදේශනට එමුණුන විට මෙම ප්‍රත්ථනාවින් පවසාසිලීම කිසිවිටෙක අන් භාරියේ නත්. එනම්:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ فِي الدُّنْيَا وَالْآخِرَةِ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ وَالْعَافِيَةَ فِي دِينِي وَدُنْيَايَ وَأَهْلِي وَمَالِي، اللَّهُمَّ اسْتُرْ عَوْرَتِي -أَوْ: عَوْرَاتِي- وَآمِنْ رَوْعَاتِي، اللَّهُمَّ احْفَظْنِي مِنْ بَيْنِ يَدَيَّ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَائِلِي، وَمِنْ فَوْقِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ أُغْتَالَ مِنْ تَحْتِي

තේරුම: (අහෝදේවිදුනි! මෙලෙඩ් භාමතුලෙවි ජීවිතයේ සුවය සඛලින්ම මම ඔබෙන් පතමි. මත්ග් දහම, මත්ග් මෙලෙඩ් ජීවිතය, මගේ පවුල භාමගේ සම්පත් යනුදියෙහි සුවය භාසුම්ව මම ඔබෙන් පතමි. අහෝදේවිදුනි! මගේ අඩුප්‍රත්‍යු වසං කරනු මතාව. මගේ බිය තුරන් කරනු මතාව. මගේ ඉදිරිපස, පසුපස, දකුණුපස, වම්පස, ඉහළ භාපහල යන දිග්බන්ගෙන් මහා ආරක්ෂාසලසනු මතාව. මට පහැලින් විය හකි අනතුරුවෙන් ආරක්ෂාව ද ඔබේ ග්‍රේෂ්ඩ්වයේ නමයෙන් පතමි.) [පූර්ව සභක සහිත භාජිසයකි] - []

විවරණය:

අල්ලන්ගේ දිනයක්න් (සල්ලල්ලෙනු අලය්හි වසල්ලම්) සවස් කරායට එමත්ඹන විට හා උද්සුනට එමත්ඹන විට මෙම ප්‍රත්ථිතව්න් උසුරීම කිසිවිටෙක අත් හර දූම්වේ නත්. එනම්:

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَافِيَةَ

(අහෝදෙවිලුනි, සබලින්ම මම ඔබෙන් සුවය පතමි) එනම් මෙලෙඩි ජ්විතයේ හට ගැනන ලෙසි රෙණ්, පරික්ෂණ දුෂ්කරතාවන් දැඩින් සුවය හා ආධ්‍යත්මික වශයෙන් හට ගැනන වර්දි ආගෙන් හා අර්බුදවලින් මාආරක්ෂාකරනු මතාව. (මෙලෙඩි හා මතුලෙඩි ජ්විතයේ) එනම් මෙලෙඩි ජ්විතයේ පෙරටන් මතුලෙඩි ජ්විතයේ පසුවටන්.

اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْعَفْوَ

(අහෝදෙවිලුනි! මම ඔබෙන් සමඟ පතමි) මගේ ප්‍රසාදන් කමාකරන මෙන් ද ඒවානෙස්ලකාභරින මෙන් ද පතමි. (සුවය) සියලුම අඩුප්‍රඩුවලින් සුවය ආරක්ෂණ ඔබෙන් පතමි. (මති දහම) එහි ඇති විය හකි සිරක් හෙවත් ඔබට ආදේශ තබීමෙන් ද බිඳීන් හෙවත් අලුත් දෙයක් දහම තුළ බිහි කිරීමෙන් ද මඟ්‍යාසී හෙවත් ප්‍රසාදන්ගෙන් ද ආරක්ෂණ පතමි. (මති මෙලෙඩි ජ්විතය) ඇතිවන දුක් කරදර, වේදනව්න් හා නෘත්‍රෙරන් ද මම ආරක්ෂණ පතමි. (මගේ පවුල) මති බිරියන්, මති දරුවන් හා මති දෙනීන් විසින් සිදුවන හතියෙන් ද මම ආරක්ෂණ පතමි. (මගේ සම්පත්) මති ධනය හා මති ක්‍රියාත්මක ඇතිවන හතියෙන් ද මම ආරක්ෂණ පතමි.

اللَّهُمَّ اسْتَرْ عَزْرَتِي

(අහෝදෙවිලුනි, මගේ අඩුප්‍රඩු වසං කරනු මතාව) එනම් ඇති අඩුප්‍රඩු, හිඛස් හා අත්‍යුත්‍යාවීම් වසං කරනු මතාව (මගේ බිය තුරන් කරනු මතාව) මති පවි මකා දමනු වනාව. මාතුළ ඇති වන බිය හාතුස්ථා බියෙන් මාආරක්ෂාකරනු මතාව.

اللَّهُمَّ احْفَظْنِي

(මාහට ආරක්ෂණ සළසනු මතාව) ව්‍යුහයක් හා වේදන්සිහාගත පරික්ෂණයන්ගෙන් මාආරක්ෂාකරනු මතාව.

مِنْ بَيْنِ يَدَيْ، وَمِنْ خَلْفِي، وَعَنْ يَمِينِي، وَعَنْ شِمَالِي، وَأَعُوذُ بِعَظَمَتِكَ أَنْ (أَغْذَلَ مِنْ تَحْتِي) (මගේ ඉදිරිපස, පසුපස, දකුණුපස, වම්පස, ඉහළ භා පහළ යන දිග්ධින්ගෙන් මහට ආරක්ෂා සලසනු මත්ව.) එනම් සියලුම දිග්ධින් හරහා ඇතිවන හතියෙන් ආරක්ෂාව අල්ලන්ගෙන් පත්‍රීමෙනි. සඳහා පරික්ෂණ හත්‍යාසන මිනිස උගාවෙයි. එය ඔහු වෙත ලැබුනුයේ මේ දිග්ධින් අතරිනි.

(මෙබේ ග්‍රේෂ්‍යාත්වයේ නමෙයෙන් හඳුසි අනතුරුවලින් ආරක්ෂාව ද පත්‍රී.) එනම් අනපේක්ෂිතව සිදුවන අනතුරු භා තොසලකිලිමත්ව සිදුවන විනායෙන් ආරක්ෂාව ඔබෙන් පත්‍රී. එනම් (මට පහළින්) එනම්, පහළින් හට ගන්නා සූම් කම්පවින්, ගිලා බසීම් වන් දැකින් ඇතිවන හතියෙනි.

හදීසයේ හරය:

1. අල්ලන්ගේ දුනයන් (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමන්ව අනුගමනය කරමින් මෙම වදන් අඛණ්ඩව පිළිපූඩිම් කියවීම.
2. දහම සම්බන්ධව ආරෙණ්‍යමත්හතිය හසුවය අල්ලන්ගෙන් පතන්නට මිනිසනියෙන් කරනු ලැබූ ඇත්තක් මෙන්ම ලෙකික කටයුතු සම්බන්ධයෙන් ද එසේ ඉල්ලා සිටීමට නියෙන් කරනු ලැබූ ඇත.
3. අත්-නීඩි තුමාමෙසේ පවසයි: දිග්ධායම මෙහි ආවරණය වී කර ඇත. ඊට හේතුව අනතුරු ඇති වනුයේ මෙම දිග්ධින් හරහත්වන බවිනි. නමුත් පහළින් ඇතිවන දසුම්බන්ධව අතිශයෙක්නියෙන් පවසයැත්තේ ඉන් ඇතිවන හතිය අධික වන බවිනි.

4. උදිස්න කුණයේ අල්ලන්ව මෙනෙහි කරමින් ප්‍රත්ථිකීරීම වචන් උනුම්ය. එය ගජ්ර ඩොටන් අපුරුෂම කුණයේ සිට හිරැ උද්ධ දක්වා දහවල් ආරම්භක කුණයයි. එමෙන්ම අසර් වේලෙන්වන් පසු හිරැ අවරට යම්ට පෙර පවතින කුණයේ ද උනුම්ය. ඉන් පසු පර්‍යනය කළ ද එනම් හිරැ උදෙන්වන් පසු උදිස්න එය පර්‍යනය කළ ද වලංගු වන්නේය. ලුහර් වේලෙන්වන් පසු එය පර්‍යනය කළ ද වලංගු වන්නේය. මග්‍රිබ් වේලෙන්වන් පසුව ඒව්සර්යනය කළ ද වලංගු වන්නේය. ඒව්සල්ලන්ව මෙනෙහි කීරීම සඳහාවන වේලා වේ.
5. සුරජල්-බකරහි අවසන් පස් දෙක පර්‍යනය කීරීම වන් අල්ලන්ව මෙනෙහි කීරීම සඳහාවනියම කරන ලද රත්න කුණය සම්බන්ධයෙන් පෙන්වන්න සංඛ්‍යා අවධරණය කරනුයේ, හිරැ අවරට යම්න් පසු පවතින රත්න කුණයයි.

(5485)

(338) - عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رضيَ اللَّهُ عَنْهَا أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَّمَهَا هَذَا الدُّعَاءَ: «اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمُ، وَأَعُوذُ بِكَ مِنْ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمُ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَنَبِيُّكَ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَادَ بِهِ عَبْدُكَ وَنَبِيُّكَ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ، وَمَا قَرَبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنْ النَّارِ، وَمَا قَرَبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيْتَهُ لِي خَيْرًا». [صحيح] - [رواه ابن ماجه وأحمد]

(338) – සඛල්ලින්ම අල්ලන්ගේ දුතයක්න් (සල්ලල්ලහු අලයිහි වසලල්ම්) තමන්ට මෙම ප්‍රත්ථිනව ඉගන් වූ බව ආරුණා (رَبِّيَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ، عَاجِلٍهُ وَآجِلٍهُ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمُ، وَأَعُوذُ بِكَ مِنْ الشَّرِّ كُلِّهِ، عَاجِلٍهُ وَآجِلٍهُ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمُ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَتَبِعُهُ، وَأَعُوذُ بِكَ مِنْ شَرِّ مَا عَادَ بِهِ عَبْدُكَ وَتَبِعُهُ، اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ الْجَنَّةَ، وَمَا قَرَبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَعُوذُ بِكَ مِنْ النَّارِ، وَمَا قَرَبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ، وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ لِي كُلَّ قَضَائِيَّةً خَيْرًا

තේරුම: අහෝදෙවිදුනි! වර්තමනයේ භාජානගනයේ සිදුවන මා නෙඳුනා සිටි නමුන් ඔබ ඒ ගනා දනා සිටි සියලුම යහපත මම ඔබෙන් පත්‍රීමි. අහෝදෙවිදුනි! වර්තමනයේ භාජානගනයේ සිදුවන මා නෙඳුනා සිටි නමුන් ඔබ ඒ ගනා දනා සිටි සියලුම නපුරෙන් ආරක්ෂණී මම ඔබෙන් පත්‍රීමි. අහෝදෙවිදුනි! ඔබේ ගත්තා මෙන්ම ඔබේ නඩ්වරයා ඔබෙන් පතු යහපත මම ද ඔබෙන් පත්‍රීමි. අහෝදෙවිදුනි! ඔබේ ගත්තා මෙන්ම ඔබේ නඩ්වරයා ක්වර කරුණකින් ආරක්ෂණී පතුවේ ද එවත් නපුරෙන් ආරක්ෂණී මම ද ඔබෙන් පත්‍රීමි. අහෝදෙවිදුනි! ස්වර්ගය ද ඒ වෙත සම්පූර්ණ කරවන වචනය භාක්‍රියා ද මම ඔබෙන් පත්‍රීමි. එමෙන්ම නිරයෙන් ද ඒ වෙත සම්පූර්ණ කරන වචනයෙන් භාක්‍රියාවන් ද මම ඔබෙන් ආරක්ෂණී පත්‍රීමි. ඔබ මට නීන්දු කළ සම්පූර්ණතක්ම යහපතක් බවටම පත් කරන මෙන් ද ඉල්ලමි. [පූර්ව සංඝ සහිත හදිසයකි] - []

විවරණය:

නඩ් (සල්ලල්ලහු අලයිහි වසලල්ම්) තුමණක් විසින් ආරුණා (رَبِّيَ اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ) තුමියට ප්‍රත්ථිනාඵකනුවක් උගන්වන ලදී. එය ප්‍රත්ථින්හානරකින් සමන්විතය.

පළමුවන්න: සියලුම යහපත සිදහාකෙරෙන පෙශු ප්‍රත්ථිනව් (اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ الْخَيْرِ كُلِّهِ) අහෝදෙවිදුනි! සියලුම යහපත මම

ଓବେନ୍ ଆପଣିଟି.) ଆପଣିଟି ଚିଯାଲ୍ଲମ ଦୃଷ୍ଟି ଯହାପନ ଉଚ୍ଛଵି (ପର୍ଯ୍ୟନ୍ତମନ୍ଦରେ ଚିଦ୍ରିତନା) ଓନ୍ଦୁଷିମୀତିପ କରୁଥ ନୂତ୍ର ଶିଖିବନ ଉଚ୍ଛଵି (ଆନନ୍ଦମନ୍ଦରେ ଚିଦ୍ରିତନା) ଦ୍ୱାରିନ୍ ଶିଖିବନ ମାତ୍ରମ୍ ଆତ୍ମମୁଖ (ମାନେହନ ଚିତ୍ତ ନାମୁନ୍ ଓବି ତୋ ଗନ୍ଧ ଦିନ ଚିତ୍ତିନା) ତିନାମି ଜ୍ଞାନିର୍ଦ୍ଦେଶ ଓବିରେ ଦିନମେହି ଆପଣିଟି ଚିଯାଲ୍ଲମ ଦୃଷ୍ଟି ମେହିଦି କରୁଥିଲୁ ଚର୍ଚିଅଣିନୀ ଚର୍ଚି ଆତ୍ମକିନ୍ତିର କରୁଣାଙ୍କ ଆଲ୍ଲାହଙ୍କ ଲେଖନ ଆତ୍ମରିମକ୍ ଚିଦ୍ରି କର ଆଜନ. ମୁଖ୍ୟମିତିରଯକୁଠ ଲବନ୍ ଉତ୍ସମି ହାଲବନ୍ ଯହାପନ ଦୃଷ୍ଟିର୍ଦ୍ଦେଶିଯଙ୍କନ୍ ନେହାଦିଲୁ ଆଜନ. (ଓତ୍ତମ ଆରକ୍ଷଣି ଆପଣିଟି) ମାନେହନ ଚିତ୍ତ ନାମୁନ୍ ଓବି ତୋ ଗନ୍ଧ ଦିନ ଚିତ୍ତି ଚିଯାଲ୍ଲମ ନାମରେନ୍ ଆରକ୍ଷଣି ମମ ଓବେନ୍ ଆପଣିଟି.)

ଦେବନ ଆତ୍ମପରିବାର: ଚିମବି ଦୁକ୍ମରା ଯତ୍ତମନ୍ ମୁଖ୍ୟମିତିରଯା ଆରକ୍ଷଣି ଆତ୍ମରିମ ଦ ମେମ ଆତ୍ମପରିବାର ନୂତ୍ର ଆନ୍ତୁଳନ୍ ଲେଖି. اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ (ଅହେବେଦେଵିଲ୍ଲନି! ମମ ଓବେନ୍ ଆପଣିଟି) ମମ ଓବେନ୍ ଦୁଲ୍ଲାଜିତିମି. ତିନାମି ଗନ୍ଧନାମେନ୍ଦ୍ରମ ଓବେନ୍ ନାଲିରଯା ଓବେନ୍ ଆତ୍ମଯହାପନ) ତିନୁମଙ୍କନ୍ କେରେହି ଗନ୍ଧନିଯ ହସମାଦିନାଯ ଅନ୍ତରେଲିଏ ଓତ୍ତମ ଆରକ୍ଷଣି ଆପଣିଟି) ଓବେନ୍ ଓବେନ୍ ଚରଣ ଆପଣିଟି; ରକରଣଯ ଆପଣିଟି. (ତିନାମି ନାଲିରଯା କଲିର କରୁଣକ୍ ଚମିଲନ୍ଦିବ ଆରକ୍ଷଣି ଆତ୍ମରେଲେ ଦ ତିଲନ୍ ନାମରେନ୍ ଆରକ୍ଷଣି ମମ ଦ ଓବେନ୍ ଆପଣିଟି) ମେମ ଆତ୍ମପରିବାର ନାଲି ମୁହମିମଦ୍ (ଜଲ୍ଲାଲ୍‌ଲେଲ୍‌ଲୁ ଅଲଦିହି ଲସଲ୍‌ଲମି) ନୁମଙ୍କନ୍ ନମନ୍ ଲେନ୍ନୁଲେନ୍ କଲିର ଆତ୍ମପରିବାରକ୍ ହା ଦୁଲ୍ଲାମକ୍ ଚିଦ୍ରି କଲେ ଦ ତିଲନ୍ଦନକ୍ ନମନ୍ଦିର ଦ ପିରନମନ ମେନ୍ ଦୁଲ୍ଲାଜିଲେମକି. ମେଯ ନାଲି (ଜଲ୍ଲାଲ୍‌ଲେଲ୍‌ଲୁ ଅଲଦିହି ଲସଲ୍‌ଲମି) ନୁମଙ୍କନ୍ କଲ ଆତ୍ମପରିବାର ପରିଗ କିଚିତକ୍ ପରିଗିକରଣକିନ୍ ନେହା କେରେନ ଆତ୍ମପରିବାରକି.

ତୁମ୍ଭର ଆତ୍ମପରିବାର: ଚେଲାରିଗାଯାଏ ଶିଖିଚିମ ହା ଆପା ଗିନ୍ଦନେନ୍ ଦ୍ୱାରାଚିଲିମ ଚଦିହା ଦୁଲ୍ଲାଜିତିମ. ତୀଯ ଚମ ମୁଖ୍ୟମିତିରଯକୁଠ ଦୁଲ୍ଲା ଚିତ୍ତିଯ ପ୍ରତିନିଧି. ଓହୁଗେନ୍ କ୍ରୀଯନ୍ତି ଅବସନ୍ ଦୁଲକ୍ଷଣ ତୀଯଦି. اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ (ଅହେବେଦେଵିଲ୍ଲନି! ମମ ଓବେନ୍ ଚେଲାରିଗାଯା ଆପଣିଟି) ତିନି

සත්තකන්වය පතමි. (وَمَا قَرَبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ) එම වෙත සමීප කරවන වචනය හක්‍රියව ද පතමි) එනම් ඔබ තහ්තියට පත්වන දහම් ක්‍රියව ද පතමි. (وَأَعْوَذُ بِكَ مِنَ النَّارِ) එමෙන්ම නිරයෙන් මම ආරක්ෂව ද පතමි.) ඔබේ කරුණව තුළින් මිස අප්‍රසන්න ක්‍රියවන් ගෙන් කිසිදු රැකවරණයක් නතු. (وَمَا قَرَبَ إِلَيْهَا مِنْ قَوْلٍ أَوْ عَمَلٍ) (එම වෙත සමීප කරවන වචනයෙන් හා ක්‍රියවන් ද) ඔබ කෙසේයට පත්වන පහකම්වලින් ආරක්ෂව ද පතමි.

සිව්වන ප්‍රත්ථිතාව: අල්ලන්ගේ නියමය පිළිබඳ සභීමට පත්වීම සම්බන්ධයෙන් වූ ප්‍රත්ථිතාවය. وَأَسْأَلُكَ أَنْ تَجْعَلَ كُلَّ قَضَاءٍ قَضَيَّةً (ලි තිරි) (ඔබ මට තීන්දු කළ සම් කටයුත්තක්ම යහපතක් බවටම පත් කරන මෙන් ද ඉල්ලා සිටිමි.) අල්ලන් නියම කළ සම් කටයුත්තක්ම මට යහපතක් කර දෙන මෙන් පතමි. එය අල්ලන්ගේ නියමය ගතු සභීමට පත්වීම සඳහාවන ප්‍රත්ථිතාවයි.

හදීසෙයේ හරය:

1. නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලේම්) තුමණන් ආදූෂා (රුහියල්ලේනු අන්හකුම්යට ඉගත් වූ පරදි, පුද්ගලයකු තම පවුලට මෙලෙඩ හමනුලෙඩ කටයුතු අතරින් තමන්ට ප්‍රයෝග්‍යවත් වන දූෂ්‍යත්වීම්.
2. මූස්ලිම්වරයකුට වඩක් උනුම වනුයේ නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලේම්) තුමණන් විසින් වත්තකරන ලද ප්‍රත්ථිතාවන් පිළිපදිමින් ප්‍රත්ථිතකිරීමය. එවාකටි වද්‍යන් සමන්විත වූ පුළුල් අර්ථ සහිත ප්‍රත්ථිතක්වක් වන බවිනි.
3. මෙම හදීස් ගතු විද්‍යාත්‍යන් පවසයිනුයේ: යහපත ප්‍රතීම, නපුරෙන් ආරක්ෂව ප්‍රතීම යන කරුණු මෙම හදීසෙයේ ගෙනු වී ඇති බවයි. මෙය නඩි (සල්ලේලේනු අලයිහි

වසල්ලම්) තුමණන් වෙත පිරිනමන ලද ජවතිල්ලකිම් හෙවත් පුළුල් අර්ථයෙන් යුත් කෙටි වදන් එකතුවකි.

4. අල්ලන්ගේ කරුණක්වන් පසු ස්වර්ගයට පිවිසීමට හේතු වනුයේ දහම් ක්‍රියවන් හඳුහාම් ප්‍රකාශ වේ.

(5487)

(339) - عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ رضي الله عنهما قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِنَّ الْإِيمَانَ لَيَحْلُقُ فِي جَوْفِ أَحَدِكُمْ كَمَا يَحْلُقُ الشَّوْبُ الْخَلِيقُ، فَاسْأَلُوا اللَّهَ أَنْ يُجَدِّدَ الْإِيمَانَ فِي قُلُوبِكُمْ». [صحیح] - [رواه الحاکم والطبرانی]

(339) - අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බවට අබ්දුල්ලන් ඉඩිනු අම්ර් ඉඩිනු අල්-ආස් (රුහියල්ලහු අන්හුම්) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී. "දිරපත් වී යන අදුමක් දිරපත් වී යනවක් මෙන් උමන් හෙවත් විශ්ව්‍යය ඔබ අතරින් කෙනෙකුගේ හද්වන තුළ දිරපත් වී යුතු ඇත. එබැවින් ඔබේ හද්වන් තුළ දේව විශ්ව්‍යය අදුන් කරන මෙන් අල්ලන්ගෙන් ඉල්ලෝසිටින්න." [පූර්ව සඛක සහිත හදීස්යකි] - []

විවරණය:

අදුන් අදුමක් දිගු කළක් හඩින කිරීමෙන් දිරපත් වී යන්නක් මෙන් සඛලින්ම උමන් හෙවත් විශ්ව්‍යය මූස්ලිම්වරයෙක්ගේ හද්වන තුළ දිරාපත් වී යනු ඇතැයි නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක් අපට දන්වා සිටියන. මෙයට හේතුව නමුදුමිහි දක්වන උද්ඝිනත්වය හෝ ප්‍රසාදම් සිදු කිරීම සහ ත්‍යෙක්නෑත්වහි ගිලි යමිය. අනිවත්ස නමුදුම් ඉටු කිරීම, අධික ලෙස අල්ලන් ව මෙනෙහි කිරීම හා ප්‍රසාදක්ෂමත්වහි නිරත වීම යන්නය තුළින් අපගේ විශ්ව්‍යය අදුන් කර දෙන මෙන් අප අල්ලන්ගෙන්

ප්‍රත්ථිනා කළ යුතු බව නඩී (සල්ලේෂු අලදිහි වසල්ලම්) තුමණු ඇපට මග පෙන්වාහැයි.

හදීසයේ නාරය:

1. හදුවන තුළ දේව විශ්ව්‍යය ස්ථාපිත කරන මෙන් හාජිය අලුත් කරන මෙන් අල්ලන්ගෙන් ඉල්ලයිලීමට උනන්දු කරවීම.
2. ර්මන් යනු ප්‍රකාශයක් ක්‍රියාත්මක හාඡිජ්‍යානයක්. අවනත වීම හේතුවෙන් එය ව්‍යුත් වන අතර ප්‍රසාද හේතුවෙන් එය හීන වී යනු ඇත.

(65020)

(340) - عَنِ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ رضي الله عنه أَنَّهُ سَمِعَ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «ذَاقَ طَعْمَ الْإِيمَانِ مَنْ رَضِيَ بِاللهِ رَبِّا، وَبِالإِسْلَامِ دِينًا، وَبِمُحَمَّدٍ رَسُولًا». [صحیح] - [رواہ مسلم]

(340) - අඩුබස් ඉඩිනු අඩුදුල් මූත්තලිඩ් (රැලියල්ලනු අන්හු) තුමා විසින් අල්ලන්ගේ දිනයන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් මෙසේ ප්‍රකාශ කරන ලදී. “අල්ලන් තම පරම්පරා ලෙසන් ඉස්ලමය තම දහම ලෙසන් මූහම්මද් තම දිනයන් ලෙසන් කටුරුන් පිළිගන්නේ ද ඔහු ර්මන් නොහැන් විශ්ව්‍යයේ සුවය වින්දේය.” [පූර්ව සඩක සහිත හදීසයක්] - [ඉමණු මුස්ලිම් එය වත්තා කර ඇත]

විවරණය:

දේවන්වය පිළිබඳ විශ්ව්‍යය තම සින තුළ තත්ත්වන් වූ සඩඩු දේව විශ්ව්‍යය, ඔහුගේ සින තුළ පූජාල් බව, විස්තීරණය, සතුව, සුවය, මිහිර අල්ලන්ගෙන් ලබනුයේ මෙම කරණු තුන

පිළිගත්තේ නම් පමණක් බව නබා (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණක්දීන්වසිටියහ.

පලමුව: අල්ලන්ව පරමධිජති ලෙස පිළිගත්තීමය. එනම් පෙශෙනු සම්පත් හා අවස්ථාවන් බෙදාහඳුමේ දී දේව පරිපූනය අනුව අල්ලන් ගෙන් පමිණෙන දැව්චක හද්වතින් පිළිගත්තීමය. ඔහුගේ හද්වත තුළ එයට පටහන් දෙයක් විය නෙහක. උත්තරිතර අල්ලන් හරු වෙනත් කිසිවකු පරමධිජති ලෙස නෙත්සටිය යුතු යයි අවව්ද කෙරේ.

දෙවන්න: ඉස්ලමය දහම ලෙස පිළිගත්තීමය. එනම් ඉස්ලමය තුළ පවතින වගකීම් හැසුලුරුම් සම්බන්ධයෙන් සභ්‍යීමට පත්ව ඒවාව්චක හද්වතින් බඳීම ය. ඉස්ලමය හරු වෙනත් මත්ගයක ඔහු නෙයුතුය.

තුන්වන්න: මූහම්මද් (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණන්ව ධර්ම ද්‍රානයා ලෙස පිළිගත්තීමය. එනම් එතුමණන් ගෙන ආ සියලු දැකිසිදු සකායකින් හෝකුතුහාලයකින් තෙවව ඉතාසතුවින් හාව්චක හද්වතින් පිළිගත්තීමය. නබා (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණන්ගේ මගපෙන්වීමට අනුගත වන දී හරු වෙනත් මගක ගමන් නොකළ යුතු ය.

හදීසයේ භරය:

1. මූලින් ආහර පන රස විදින්නක් මෙන් ඊමන් හෙවත් දේව විශ්වීය සතුව හද්වත සුවය විදින මිහිරක් හැසුවයක් ඇත.
2. ආහර පන වල මිහිර ගරීරය සුව විදිනුයේ එය මනුසේඛ තන්ත්වයෙන් තිබෙන විට පමණි. එමෙන්ම හද්වත නොමැග හරින සුළු ආග්‍රින්ගෙන් හාන්හනම් කරන ලද ඉච්චිත්වන්ගෙන් පිරිසිදු වූ විටෙක පමණය ඊමන් හෙවත් දේවන්වය විශ්වීය කිරීමෙන් ලැබෙන සුවය ලබනුයේ. එය

රෙණී වූ විටෙක, ඊමනයේ සුවය නොබනු ඇත. ඒ වෙනුවට ඔහුට විනන කරන ආගබන් හාප්‍රසයන් ඒ තුළ වලද ගන්නට බලනු ඇත.

3. මිනිස්‍යම් කරුණක් පිළිගෙන, එහි යහපත පතන විටෙක එහි කටයුතු ඔහුට පහසු වනු ඇත. ඉන් කිසිවක් ඔහුට අපහසු වන්නේ නත්. ලැබන සම දෙයකින්ම ඔහු සතුවූ වනු ඇත. භද්‍රවන එහි නිරයෙන් ස්පර්ශ වනු ඇත. එලෙසම, මූ:මින්වරයකුගේ භද්‍රවන තුළට දේව විශ්වසය ප්‍රවේශ වූ විටෙක තම පරමධිජන්තියක්න්ට අවනත වීම ඔහුට පහසු වන අතරම ඒ සඳහම්හිරක් ඔහු ලබනු ඇත. ඒ සඳහස්‍යහය දක්වීමට ඔහුට දුෂ්කර නොවනු ඇත.
4. ඉඩනුල්කය්යුම් තුමෙමසේ පවසයි: මෙම හදීසයේ අල්ලන්ගේ පරිපෘනන්වය ඔහුගේ දේවන්වය මෙන්ම දේව දූතයන්ට පිළිගනීම ඔහුට අවනත වීම, ඔහුගේ දහම පිළිගනීම හාජ්‍යට අවනත වීම යන්දිය ඇතුළත් වී තිබෙන බව සලකන්න.

(65116)

(341) - عَنْ مُعاذِ بْنِ جَبَلٍ رضي الله عنه: أَنَّ رَسُولَ صَلَّى عَلَيْهِ وَسَلَّمَ أَخْدَى بَيْدِهِ، وَقَالَ: «يَا مُعاذُ، وَاللَّهِ إِنِّي لَأُحِبُّكَ»، فَقَالَ: «أُوصِيكَ يَا مُعاذُ لَا تَدْعُنَّ فِي دُبُرِ كُلِّ صَلَاةٍ تَقُولُ: اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ». [صحيح] - [رواه أبو داود والنمسائي وأحمد]

(341) – මූංජය් ඉබිනු ජබල් (රළියල්ලහු අන්හු) තුමේසින් මෙසේ වත්තා කරන ලදී: අල්ලහ්ගේ දිනයනු (සල්ලල්ලහු අලධිනි වසල්ලම්) තම අනා අල්ලාගෙන “අහෝමූංජය්! අල්ලහ් මත දිවුරා පවසමි. සඛල්ලින්ම මම ඔබට ප්‍රිය කරමි.” යයි පවසනවදුරටත් “අහෝමූංජය්! මම ඔබට උපදෙස් දෙමි. සම සලකයකට පසුවම 'අල්ලහුම්ම අඉන්නී අලාදික්රික, ව්‍යුක්රික, වහුස්නී ඉබෑනික.' (අහෝම්ංල්ලහ් මාඡ්බව සිහිපත් කිරීමටත් ඔබට කනැඳු වීමටත් ඔබට දහම් අයුරින් නමදුම් කිරීමටත් ඔබම මට උද්වී කරනු මතව!) යනුවෙන් පවසීම ඔබ අන් නොහැරින්න.” යයි පවසුහා. [පූර්ව සඩක සහිත භාෂ්යයකි] - []

විවරණය:

නඩි (සල්ලල්ලහු අලධිනි වසල්ලම්) තුමණන් මූංජය් (රළියල්ලහු අන්හු) තුමණග් අනා අල්ලනුගෙන ඔහුට: “අහෝමූංජය්! අල්ලහ් මත දිවුරා පවසමි. සඛල්ලින්ම මම ඔබට ප්‍රිය කරමි. අහෝමූංජය්! මම ඔබට උපදෙස් දෙමි. සම සලකයකට පසුවම ඔබ මෙසේ පච්සීම අන් නොහැරින්න:” යයි පවසුහා. (අල්ලහුම්ම අඉන්නී අලාදික්රික) අහෝදෙවිදුනි, ඔබට අවනතාභාංශය ප්‍රද කරන සම ප්‍රකණක් සහ සම ක්‍රියාවක් තුළින්ම මාඡ්බව සිහිපත් කිරීමට ඔබ ඔබ මට උපකර කරනු මතව! (ව්‍යුක්රික) පිරිනමජැනි ආයිර්වද වෙනුවෙන් ද, ව්‍යුහනයෙන් මාමුදව්‍යන් බ්‍රේන් ද ඔබට කනැඳු වීමට ඔබ මට උද්වී කරනු මතව! (වහුස්නු ඉබෑනික්) අල්ලහ්ට අවංක ලෙසින් ද නඩි (සල්ලල්ලහු අලධිනි වසල්ලම්)

තුමණන්ට අනුගමනය කරමින් ද ඔබට දහම් අයුරින් නමුදුම් කිරීමටත් ඔබ මට උදව් කරනු මතව!

හඳිසයේ හරය:

1. අල්ලන් වෙනුවෙන් තමන් තහනත්තෙකුට ආදරය කරන්නේ නම්, ඒ ගන ඔහුට දන්වයිලීම ආගමික කටයුත්තකි.
2. අනිවත්යය මෙන්ම අනිරේක සම් සලකයකින් පසුව මෙම ප්‍රත්ථිතාව උසුරීම සනුවුද්යකය.
3. ප්‍රත්ථිතාවේ ඇති මෙම කුඩාවෙන තොප්පීමෙන් මෙලෙඩ් හා මතුලෙඩ් අපේක්ෂණින් ඉශ්ධි සිද්ධ වේ.
4. අල්ලන් විෂයයෙහි ආදරය කිරීමේ ප්‍රයෝගේන අතරට සත්‍යය පිළිබඳ එකිනෙකට උපදෙස් දීම, අනුග්‍යනකිරීම යහපත හැඳවියන් පිළිබඳ බිය ඇති කරන කටයුතුවල දී සහය දීම යනුදිය ඇතුළත් වේ.
5. නීඩ් තුමෙමසේ පවසයි: අල්ලන් සිහිපත් කිරීම හදවන විවක වීමේ පෙර නිමිත්තකි. ඔහුට ස්තූති කිරීම ආයිරවේ ලබාගැනීමේ මධ්‍යයකි. නමුදුම් නිසි අයුරින් ඉවු කිරීම, දෙවියන්ගෙන් වෙනතකට යොමු කරන දියින් දුරස් කරන්නකි.

(3518)

(342) - عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «أَقْرَبُ مَا يَكُونُ
الْعَبْدُ مِنْ رَبِّهِ وَهُوَ سَاجِدٌ، فَأَكْثِرُوا الدُّعَاء». [صحيف] - [رواه مسلم]

(342) – අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාන කළ බව අඩු පුරෙරයිරා(රූපයල්ලහු අන්හු) තුමා විසින් මෙසේ වත්තකරන ලදී. “ගන්නාතම පරමධිපතිට වඩක් සම්පයෙන් සිටිනුයේ ඔහු සූජුද් කරමින් සිටියදීය. එහෙයින් (සූජුද් හි) තුම්බාඅධික ලෙස ප්‍රත්ථිතකරන්න.” [පූර්ව සඩක සහිත භාද්‍යයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තකර ඇතුළු]

විවරණය:

ගන්නාතම පරමධිපතිට වඩක් සම්පයෙන් සිටිනුයේ ඔහු සූජුද් කරමින් සිටින තන්ත්වයේය යයි නම් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණණ්පහදිලි කළහ. ර්ට හේතුව සඛ්‍යින්ම සලක් ඉටු කරන්නාහු සූජුද්හි සිටිය දී සර්වබලධී අල්ලන්ට යටහන් පහන්ව නිහතමනිව තම ගැරිරයේ උසස් හා ඉහළම අවයව මහපෙනුවේ මත තබමින් සලක් ඉටු කරන බැවිනි.

සූජුද්හි අධික ලෙස ප්‍රත්ථිතකරන මෙන් නම් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණණ්නියෙන් කළහ. එම යටහන්හඩිය තුළ වචනයෙන් හක්‍රියාත්මක ඒකඟා වී ඇති බැවිනි.

හදීසයේ නරය:

1. අවනතහඩිය උත්තරීතර අල්ලන්ගේ සම්පන්වය වඩී කරනු ඇතු.
2. ප්‍රත්ථිතකරන් පිළිගනු ලබන ස්ථාන අතරින් සූජුද් ඉරියවිව ද එකක් වන බ්‍රේන් එහි අධික ලෙස ප්‍රත්ථිතකිරීම සතුවුදාක ය.

(343) - عَنْ أَنَسٍ رضي الله عنه قَالَ: كَانَ أَكْثَرُ دُعَاءِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «اللَّهُمَّ رَبَّنَا آتَنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الْآخِرَةِ حَسَنَةً، وَقِنَا عَذَابَ النَّارِ». [صحيح] - [متفق عليه]

(343) - අනස් (රූපයල්ලෙහු අන්තු) තුමත් මෙසේ වත්තකරන ලදී: අල්ලහ්ගේ දිනයකුන්ගේ (සල්ලල්ලෙහු අලය්හි වසල්ලම්) ප්‍රත්ථිතාන්තරන් එනුම්ඡධිකව කළ ප්‍රත්ථිතව වුයේ, رَبَّنَا آتَنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الْآخِرَةِ حَسَنَةً وَقِنَا عَذَابَ النَّارِ (අහොස්ථරමධිපතියකුන්) මෙලෙඩි යහපත ද මතුලෙනෙන් යහපත ද අපට පිරිනමනු මතුව. නිරයේ ගින්නේ දඩුවමින් අප ආරක්ෂකරනු මතුව) යන්නයි. [පූර්ව සඩක සහිත හඳුසියකි] - [බූහත් භූමිස්ලිම් හි වත්තවී ඇතා]

විවරණය:

නඩි (සල්ලල්ලෙහු අලය්හි වසල්ලම්) තුමත් ප්‍රත්ථිතා ගෙනුවකින් අධික ලෙස ප්‍රත්ථිතකරන්නෙකු වුහ. ඒවාන්තරන්: "අල්ලහුම්ම රඛිලනා ආතිනා රිද් දුන්යා හසනනන් වගල් ආහිස්තනි හසනනන් වකිනා අදුනන්නත්" (අහො පරමධිපතියකුන්) මෙලෙඩි යහපත ද මතුලෙනෙන් යහපත ද අපට පිරිනමනු මතුව. නිරයේ ගින්නේ දඩුවමින් අප ආරක්ෂා කරනු මතුව) මෙලෙඩි යහපත යන්නෙහි, අනුමත සම්ඳීමන් රසවන් පෙශීණය, දැහැම් බිරිය, නෙතට සිසිල ගෙන දෙන දරුවන්, සත්‍යාච්‍යාම, ප්‍රයෝග්‍යනවන් දැනුම, ධත්මික ක්‍රියා හාඤවනී ප්‍රිය මනස හා අනුමත වෙනත් පත්‍රම් ද ඇතුළන් වේ. එමෙන්ම මතුලෙඩි යහපත යන්නෙහි, මිනීවලෙහි නවක්‍රිතනහි හා අපා ගින්නේ දඩුවමින් ආරක්ෂාව, අල්ලහ්ගේ තැප්තිය ලැබීම, සඳා සුවපහසුකම් තුළින් සත්ථිකන්වය සහ මහකරුණී පරමධිපතියකුන්ගේ සම්පත්වය යන්දී කරුණු එහි ඇතුළන් වේ.

හඳිසයේ භරය:

- නබ් (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණ්න්ගේ ආදර්ගය අනුගමනය කරමින් ගෙනු කරන ලද අනුවද තුළින් ප්‍රත්ථිත කිරීම ප්‍රිය ජනකය.
- වඩක් ජුර්ණවත් ප්‍රත්ථිත යනු මිනිසාමෙලෙඩ් මෙන්ම මතුලෙඩ් යහපත අතර තම ප්‍රත්ථිත ය ඒකඟද්ධ කිරීමය.

(5502)

(344) - عَنْ أَبِي الدَّرْدَاءِ رضيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَلَا أَنْبَيْكُمْ بِخَيْرٍ أَعْمَالِكُمْ، وَأَزْكَاهَا عِنْدَ مَلِيكِكُمْ، وَأَرْفَعُهَا فِي دَرَجَاتِكُمْ وَخَيْرُكُمْ مِنْ إِنْفَاقِ الدَّهْبِ وَالْوِرْقِ، وَخَيْرُكُمْ مِنْ أَنْ تَلْقَوْا عَذَوْكُمْ فَتَضْرِبُوا أَعْنَاقَهُمْ وَيَضْرِبُوا أَعْنَاقَكُمْ؟» قَالُوا: بَلْ. قَالَ: «ذُكْرُ اللَّهِ تَعَالَى». [صحيح] - [رواه الترمذی وابن ماجه وأحمد]

(344) - නබ් (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු දර්දුරුහියලේලෙහු අන්හු) තුම්සිසින් වත්තකරන ලදී: “ඔබේ ක්‍රියා අතරින් ග්‍රේෂ්යා, ඔබේ හිමිකරු අඩියස වඩක් පිවිතුරු, ඔබේ තරනිරම් අතර වඩක් උසස්, රන් භාරදී වයු කිරීමට වඩාමුබැට උනුම්, ඔබේ සනුරාවෙන ගෙස් ඔබ ඔවුන්ගේ ගෙල සිදු දමා ඔවුන් ද ඔබගේ ගෙල සිදු දමීමට වඩාමුබැට ග්‍රේෂ්යා දැමාමුබැට දන්වාසිටින්න ද?“ යයි විමසුහ. ඔවුහු: “ඒසේය“ යයි පිළිතුරු දුන්නේ. “ඒනුමණකා” “ඔබ උත්තරීතර අල්ලන්ව මෙනෙහි කිරීමය“ යයි පැවුසුහ. [පූර්ව සඩක සහිත හඳිසයකි] - []

විවරණය:

නබ් (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණ්කා තම සහඩබරුන්ගේන් මෙසේ විමසාසිටියහ: -

ඔබේ ක්‍රියාත්තරින් ග්‍රේෂ්ඨී, වචන් ගෙවන්නීය, වචන් උසස්, වචන් පිවිතුරු සර්වබලධී රජ අල්ලන් ඉදිරියේ වචන් සුවිශ්දේ වූ දැමුම ඔබට හඳුන්වයී ඔබට දහුම්වත් කිරීම ඔබ ප්‍රිය කරන්නෙහු ද? -

ස්වර්ගයේ ඔබේ තරත්තිරම් අතර වචන් උසස්?

රන් හාරදී දන් දීමට වඩාඡලට උනුම්?

ඔබේ සනුරාවෙන ගේස් ඔබ ඔවුන්ගේ ගෙල සිද දම්කවුන් ද ඔබගේ ගෙල සිද දැමීමට වඩාඡලට ග්‍රේෂ්ට දැඩි දැමම ඔබට හඳුන්වයී ඔබට දහුම්වත් කිරීම ඔබ ප්‍රිය කරන්නෙහු ද?)

සහඛ්‍රවිරු: "එසේය, අපි එය ප්‍රිය කරන්නෙමු" යයි ප්‍රශ්නය.

නඩි (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණෝ "සම කුළුවල දී සම තත්ත්වයකම හාසම ස්වරුපයකම උත්තරීතර අල්ලන්ව මෙනෙහි කිරීම" යයි ප්‍රශ්නය.

හදිසයේ නරය:

1. සර්වබලධී අල්ලන්ව බහිරව සහ අහාන්තරව අඛණ්ඩව සිහිපත් කිරීම, සර්වබලධී දෙවියන්ට සම්ප වීමේ ග්‍රේෂ්ඨීනම සහ වචන් ප්‍රයෝගනවත් ආකර්යකි.
2. සියලුම ක්‍රියවින් ආගමනුගත කර ඇත්තේ උත්තරීතර අල්ලන්ව මෙනෙහි කිරීමටය. උත්තරීතර අල්ලන් මෙසේ ප්‍රවසයි: "මාමෙනෙහි කරනු වස් ඔබ සලකය ඉටු කරනු." නඩි (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමණන් මෙසේ ප්‍රශ්නය: "සඩ්ලින්ම ගුද්ධ නිවස තවන් කිරීමත්, සඟහා මර්ව්‍යතර සංයුති කිරීමත්, සෙයිනන්ට ගල් ගස්මත් උත්තරීතර අල්ලන්ව මෙනෙහි කිරීම සඳහනියම කරනු ලබ ඇත." අඩු දැඩි හානිර්මිදි යන ඉමණ්වරු මෙය වත්තා කර ඇත.

3. අල්-ඉස්සු ඉඩිනු අබ්දූස් සලකී තුමෙමේසේ පවසයි: "මෙම භදිසිය පෙන්වාදෙනුයේ, ඇත්තෙන්ම සියලුම නමුදුම් කටයුතුවල ඒවාට කිරීමේ ප්‍රමණය අනුව කුසල් පෙළ ග්‍රෑසන්නේ නත්. ඇත්ම විට අධික ලෙස ඉට කරන ක්‍රියාත්මක දෙනු ලබන ප්‍රතිඵලවලට වඩාසුළු ලෙස ඉට කරන ක්‍රියාත්මක අල්ලන් වඩායෙන් ප්‍රතිඵල පිරිනමනු ඇත. කුසල් පෙළ ග්‍රෑසනුයේ ගෙවෙයේ තරත්මිවල වෙනස්කම් අනුවය.
4. අල්-මනඩී තුමෙකිලුල් කදීර් හි මෙසේ පවසයි: මෙම භදිසිය අර්ථකථනය කර ඇත්තේ අල්ලන්ට මෙනෙහි කිරීම, ඒ ගත් වීමසු අයට වඩක් උනුම් බවය. ගෙර්ය සම්පන්න ප්‍රද්ගලයකු විසින් වඩක් විශිෂ්ට වනුයේ කුමක්දසී අසනු ලබාවේ නම්, යුද පිටියේ ඉස්ලම් ගෙවෙයේ හරය ඔහු හරහාඉෂ්ය වනවනම් ඔහුට ජීඛ් කිරීම වඩක් උනුම් බව පවසනු ලැබේ. දුෂ්පන්ත්, තම දනයෙන් ප්‍රයෝග්‍යනය ලබන දනවත් සදකාශීම වඩක් උනුම් බව පවසනු ලැබේ. හඳු වන්දනඩී ඉට කිරීමට හකියා ඇත්තෙකුට හඳු කිරීම වඩක් උනුම් බව පවසනු ලැබේ. කවරෙකු හට දෙම්විපියන් සිටින්නේ ද ඔහුට ඒදෙදෙනඩ උපකර කිරීම වඩක් උනුම් බව පවසනු ලැබේ. විවිධ වත්තඩිල අදහස් නිරවුල් කිරීම මෙමගින් සිදුවේ.
5. මෙනෙහි කිරීමේ ප්‍රරුණහඩිය වනුයේ, හදවත හැඳිව යන්නේ දෙකම ඒ සමඟ සම්බන්ධ වීමයි. පසු වහදවතින් පසණක් සිදු වන මෙනෙහි කිරීම පරිඡුරුණ වේ. පසුව දිවෙන් පමණක් සිදු කරන මෙනෙහි කිරීම පරිඡුරුණ වේ. සම තත්ත්වකම උත්තරීතර අල්ලන් අහිමත කරන්නේ නම් කුසල් ලැබේ.

6. උදේශවස උසුරන ප්‍රත්ථිත්වන්, මස්ජීදයට නිවසට වසිකිලියට පිවිසෙන විටන් පිටවන විටන් උසුරන ප්‍රත්ථිත්වන් වන් අවස්ථාවන් හඳුනු දික්රයන් (මෙනෙහි කිරීම්) මූස්ලිම්වරයුග්ලිපදිය යුතුය. එය අල්ලන්ව අධිකව මෙනෙහි කරන්නන් අතරට ඔහුට පත් කරනු ඇත.

(3575)

(345) - عن معاذ بن جبل رضي الله عنه قال: كنْتَ مَعَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فِي سَفَرٍ فَأَصْبَحْتُ يَوْمًا قَرِيبًا مِنْهُ وَنَحْنُ نَسِيرُ، فَقُلْتُ: يَا رَسُولَ اللَّهِ أَخْبِرْنِي بِعَمَلٍ يُدْخِلُنِي الْجَنَّةَ وَيُبَاعِدُنِي عَنِ النَّارِ، قَالَ: «لَقَدْ سَأَلْتَنِي عَنْ عَظِيمٍ، وَإِنَّهُ لَيَسِيرٌ عَلَى مَنْ يَسِرَّهُ اللَّهُ عَلَيْهِ، تَعْبُدُ اللَّهَ وَلَا تُشْرِكُ بِهِ شَيْئًا، وَتَقِيمُ الصَّلَاةَ، وَتُؤْتِي الرِّزْكَةَ، وَتَصُومُ رَمَضَانَ، وَتَحْجُجُ الْبَيْتَ» ثُمَّ قَالَ: «أَلَا أَدُلُّكَ عَلَى أَبْوَابِ الْخَيْرِ: الصَّوْمُ جُنَاحٌ، وَالصَّدَقَةُ نُطْفَةٌ الْخَطِيَّةَ كَمَا يُطْفَفُ الْمَاءُ النَّارَ، وَصَلَاةُ الرَّجُلِ مِنْ جَوْفِ اللَّيْلِ» قَالَ ثُمَّ تَلَأَ: «تَتَجَافَى جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ»، حَتَّىٰ بَلَغَ {يَعْمَلُونَ} ثُمَّ قَالَ: «أَلَا أُخْبِرُكَ بِرَأْسِ الْأَمْرِ كُلِّهِ وَعَمُودِهِ، وَذِرْوَةِ سَنَامِهِ؟» قُلْتُ: بَلَّ يَا رَسُولَ اللَّهِ، قَالَ: «رَأْسُ الْأَمْرِ إِلَّا سَلَامُ، وَعَمُودُهُ الصَّلَاةُ، وَذِرْوَةُ سَنَامِهِ الْجِهَادُ» ثُمَّ قَالَ: «أَلَا أُخْبِرُكَ بِمَلَائِكَ ذَلِكَ كُلِّهِ؟» قُلْتُ: بَلَّ يَا نَبِيَّ اللَّهِ، فَأَخَذَ بِلِسَانِهِ قَالَ: «كُفَّ عَلَيْكَ هَذَا» فَقُلْتُ: يَا نَبِيَّ اللَّهِ، وَإِنَا لَمُؤَاخِذُونَ بِمَا نَتَكَلَّمُ بِهِ؟ فَقَالَ: «ثَكِلْتَكَ أُمُّكَ يَا مُعاذُ، وَهَلْ يَكُبُّ التَّاسِ في النَّارِ عَلَى وُجُوهِهِمْ أَوْ عَلَى مَنَاجِرِهِمْ إِلَّا حَصَائِدُ الْسِنَتِهِمْ».

[صحيح بمجموع طرقه] - [رواه الترمذى وابن ماجه وأحمد]

(345) – මුජාද් ඉබිනු ජබල් (රළියල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තා කරන ලදී. මම නඩි (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් සමග එක්තරාගමනක නිරත වී සිටියෙමි. අපි ගමන් කරමින් සිටිය දී දිනක් ඔහු සම්පයට මා පම්ණ: “අහෝ අල්ලහ්ගේ දූතයන්න! ස්වර්ගයට මා අනුලත් කරන, නිරාගින්නෙන් මා දුරස් කරන ක්‍රියවික් ගත් මට දන්වා සිටින්නයි” මම විමසා සිටියෙමි යයි පවසසිටියේය. එනුමතණයා “සඛලින්ම ඔබ වදුගත් කරුණක් පිළිබඳ විමසුවෙහිය. අල්ලහ් කවරෙකුහට පහසු කරන්නේ ද එවන්නන්හට සඛලින්ම එය පහසුය.” ඔබ අල්ලහ්ට නමුදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ තෙකරන්න. සලකය විධිමත්ව ඉටු කරන්න. සකත් ද නිකුත් කරන්න. රමුළන් උපව්‍යය රකින්න. දේව නිවස කරා හඡ් වන්දනා කරන්න.” පසුව එනුමතණයා තුවදුරටත්: “යහපත්කමේ දෙවට ගත් මැණුඡලය කියයිය යුතු තෙකවී ද? උපව්‍යය පලිහකි. සදකා හෙවත් දකාය, ජලය ගින්දර නිවාදමන්නක් මෙන් වර්දි නිවා දමන්නකි. රත්තිය මද කෙටසේ මිනිසා ඉටු කරන සලකයක් ඇත.” යයි පවසා පසුව “තනජා ජ්‍යෙනුවුහුම් අනිල් මලහීමූ - ඔවුන්ගේ ඇළුපති නිදිහයනින් ඇත් ව තබනි - යන (සුරස්ජද්‍යානී 16 වනි) පස්වෙයේ සිට “යාලමුන්” - ඔවුහු දහ සිටිනි- යන (එහි 17 වනි) පස්ය දක්වා පරායනය කළහ. පසුව එනුමතණයා “කටයුත්නේ සිරස, එහි කුළුණ හාඹහි උච්චතාම ස්ථානය ගත් මම ඔබට දන්වාසිටිය යුතු තෙකවී ද?” යයි විමසාසිටියහ. මම: “එසේය අල්ලහ්ගේ දූතයන්න,” යයි ප්‍රච්ඡාවෙම්. එනුමතණයා “කටයුත්නේ සිරස ඉස්ලමයයි. එහි කුළුණ සලකයයි. එහි උච්චතාම ස්ථානය ජීඩ් හෙවත් අරගලයයි” යයි ප්‍රච්ඡාහ. පසුව එනුමතණයා තුවදුරටත්: “මේ සියලු දහි පදනම මා ඔබට දන්වා සිටිය යුතු තෙකවී ද?” යයි විමසා සිටියහ. මම: “එසේය වක්ත්වාරයන්න,” යයි ප්‍රච්ඡාවෙම්. එවිට එනුමතණයා

ඒනුමණන්ගේ දිව අල්ලා, ඔබට එරෙහි වීමෙන් මෙය වළක්වා ගන්න' යයි ප්‍රච්ඡාහ. මම: 'අහෙස්ක්තබරය, අප කවර කරුණක් කතාකරන්නේ ද එමගින් අප හසුකරනු ලබන්නොමූ ද?' යයි විමසුවෙමි. එවිට ඒනුමණණ්"අහෙස්මූආද්, ඔබේ මට ඔබට අහිමි වේවා ඔබට කුමක් විද!" යයි පවසා, "ඡනයුවුන්ගේ මුහුණු මත (ඔවුන්ගේ නයිෂ්ප්‍රවාන මත) මුණ්න් ඇද දමනුයේ ඔවුන්ගේ දිවවල් නෙළනන් දැම්ස වෙන කුමක් දැයි පවසාසිටියහ. □ - □

විවරණය:

මුඟාද් (රූපියල්ලනු අන්හු) තුමාමෙසේ පවසාසිටියේය: මම නබි (ස්ලේල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් සමග එක්තරා ගමනක නිරන වී සිටියෙමි. අපි ගමන් කරමින් සිටිය දී දිනක් ඒනුමණන් සම්පයට මාපමිණ: "අහෙස්අල්ලන්ගේ ද්‍රුතයණනි! ස්වර්ගයට මාජුනුලන් කරන, නිරාගින්නෙන් මාදුරස් කරන ක්‍රියවක් ගනු මට දන්වාසිටින්නයි" විමසාසිටියෙමි. ඒනුමණණ් "සඩ්ලින්ම ඔබ ආත්මයට වඩක් වදුගන් කරුණක් පිළිබඳ මගෙන් විමසා ඇත්තෙහිය. අල්ලන් කවරෙකුහට පහසු කරන්නේ ද එවන්නන්හට සඩ්ලින්ම එය පහසුය. ඔබ ඉස්ලමයේ වගකීම් ඉවු කරන්න:" යයි ප්‍රච්ඡාහ.

පලමුවන්න: ඔබ අල්ලන්ට නමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නෙකරන්න.

දෙවන්න: දහවල් භාරතී කළයන්හි අනිව්‍යය කරන ලද ග්‍රෑම්, ප්‍රහර්, අසර්, මග්‍රිබි, සහ ර්ජායන සලක් වතයන් ඡුරුන් හෝවන් ඒවකයනි කෙන්දේසි, අර්කන් හෝවන් මූලිකාග භාව්‍යෙන් හෝවන් අනිව්‍යය කටයුතු පිළිපාදිමින් විධිමත්ව ඉවු කරන්න.

තුන්වන්න: නියම කරනු ලබූ සකක් ද නිකුත් කරන්න. එය මූල්‍යමය වගයෙන් ඉවු කරන නමදුමකි. ආගමික තීතිය තුළ

නියම කරන ලද ප්‍රමණයට තම මුදල ලෙසේ ඇත්තම් එය නිකුත් කළ යුතු අතර එයට සූදුසුකම් ලබන්නන් හට පිරිනමනු ලැබේ.

සිව්වන්න: රමුන් උපව්‍යය රකීම. එනම් අල්ලන්ට කරන නමුදුමක් ලෙස අදිවන් කර අලුයම උදෙන් සිට හිරු අවරට යන කුළුය දක්වාආහර පන භාෂණකුත් උපව්‍යය අවලංගු කරන ක්‍රියවින්ගෙන් වළකී සිටීමය.

පස්වන්න: සර්වබලධීන් අල්ලන් වෙනුවෙන් කරන නමුදුමක් ලෙස වන්දනමන ඉටු කිරීම සඳහා මක්කාවෙන ගෙස් දේව නිවෙසහි හඡ් වන්දනඩ ඉටු කිරීම.

පසුව සල්ලල්ලෙහු අලයිහි වසල්ලම් තුමණෝත්තවදුරටත්: "යහපත්කමේ දෙරුවු වෙන ලගාකරවන මධ්‍යයන් පිළිබඳ මා තුම්පා කියයිය යුතු නෙතුව්ද?" යයි විමසයිටියහ. "එනම්, එම වගකීම් ඉටු කරනවන් සමග අදාළ අනිරේක දැන පිළිපැදිමය."

පලමුව: අනිරේක උපව්‍යය ටේ. එය පසකම් තුළට වශීමෙන් ආරක්ෂාකරන්නක් වන අතර ක්‍රියා ආග්‍රිත් බිඳ දමන්නකි. ගක්නිය හින කරන්නකි.

දෙවන්න: සඳකාහෙවන් අමතරව ඉටු කරන දකායයි. එය වරදක් සිදු කළ පසුව එය නිවැමනු ඇත. එය පහ කරනු ඇත. ඉන් ඇතිවන බලප්‍රම මකැදමනු ඇත.

තුන්වන්න: රත්තියේ අවසන්තුනෙන් එකක පළමු කෙටිසෙහි තහජ්පුද් සලකාය ඉටු කිරීමය. පසුව සල්ලල්ලෙහු අලයිහි වසල්ලම් තුමණෝත්තා ප්‍රත්‍යුඛනම්" ඔවුන්ගේ ඇලපති ඇත්ත්ව තබනි "අනිල් මළුහිඉ" නිදිහයනින් යන පස්‍ය පර්‍යනය කළහ. එනම්, එය සලකාය, දික්රී හෙවත් අල්ලන්ට මෙනෙහි කිරීම, අල් කුර්ආනය පර්‍යනය කිරීම, ප්‍රත්ථිතාකිරීම යන්දිය සඳහාය. (එය කම්ත්තෙන් භාෂක්නියෙන් යුතුව ය. අපි ඔවුන්ට පෙශ්ණය කළ දැයින් ඔවුහු වියදම් කරනි. ඔවුන් වෙනුවෙන් සගවාඇත්ති තෙතට සිසිලෙස ගෙන දෙන දැකිසිදු ආත්මයක්

නොහි.) එනම්, මලවුන් කෙරෙන් නඩුවටතු ලබන දිනයේ ස්වර්ගයේ පවතින ඔවුන්ගේ නෙත් පිනවන සූච පහසුකම්ය. (එය ඔවුන් සිදු කරමින් සිරි දළ ප්‍රතිඵලයක් වශයෙනි.)

පසුව සල්ලේෂු අලයිහි වසල්ලම් තුමණෝ "දහමෙහි මූලය, එය රදී ඇති එහි කුළුණ භාජිහි උච්චතම ස්ථානය ගනු මම ඔබට දන්වාසිටිය යුතු නොනැවැද?" යයි විමසාසිටියහ.

මුඟාද් (රූපියල්ලේෂු අන්හු) තුමා "එසේය අල්ලන්ගේ දිනයක්නි," යයි පවසාසිටියේය.

නඩි (සල්ලේෂු අලයිහි වසල්ලම්) තුමණෝ "කටයුත්තේ සිරස ඉස්ලමයයි. එය සක්ෂියේ ප්‍රකණ දෙක ය. දහමෙහි මූලය මිනිසාසමග බඳී පවතිනුයේ ඒ දෙක සමගය. යයි ප්‍රඩුහා. එහි කුළුණ සලකායයි. සලකායෙන් තෙරව ඉස්ලමය නත්. එය කුළුනක් නොතිව නිව්‍යක් පිහිටන්නේ නත් සේය. කටරෙකු සලකාය ඉටු කළේ ද ඔහුගේ දහම ගක්තිමත් වී එය උසස් වන්නේය. එහි උච්චතම භා ඉහළම ස්ථානය ජ්‍යෙහු හෙවත් අරගලය වේ. අල්ලන්ගේ ප්‍රකණය උසස් වනු පිණිස දහමට විරද්ධවන සතුරන් සමග අරගල කිරීමට තමන්ව කප කිරීමකි.

පසුව සල්ලේෂු අලයිහි වසල්ලම් තුමණෝ තවදුරටත්: "ඉකුත්ව ගිය දැන් පදනම භාතින්දුව මාඡ්‍ය ඔබට දන්වාසිටිය යුතු නොනැවැද?" යයි විමසාසිතුමණෝන්ම දිව අල්ලා ඔබ මෙය වළක්වා ගන්න. ඔබට අවශ්‍ය නත් දැගනා ඔබ කතානෙකරන්න' යයි පවසාසිටියහ. මුඟාද් තුමා "අපි කතාකරන සම කරණක් ගනා අපෙන් විසමතු ඇත් ද? ඒ හේතුවෙන් අපි වර්දි කරවන් බවට හසු කර, දඩුවම් කරනු ඇත් ද?" යයි විමසාවේය.

සල්ලේෂු අලයිහි වසල්ලම් තුමණෝ "අහෝමුඟාද්, ඔබේ මට ඔබට අහිමි වේවා (මෙය ඔහුට එරෙහිව කළ ප්‍රත්ථනවික් නොනැවී. මෙය යමක් දැනුම් දීමට හෝ දැනුම්වන් කිරීමට හෝ

අවශ්‍ය කරුණක් වී නම්, ඒ ගන අවදි කිරීම සඳහා අරඹිවරුන් භවිතා කරන සම්බාධ ප්‍රකාශයකි). පසුව එකුමතණයේ "ඡනයා ඔවුන්ගේ මූහුණු මත (ඔවුන්ගේ නස් ප්‍රඩීප මත) මූණින් ඇද දමනුයේ ඔවුන්ගේ අවශ්‍යව්‍යය, අපහ්‍යය, ගෙෂ කිරීම, බහා ව්‍යුහ, අවමන් කිරීම, අපහ්‍ය කිරීම යන්දී ඔවුන්ගේ දිවවල් නෙළාගත් දැක්ව ලෙස වෙන කුමක් දී" යි ප්‍රචාරක ප්‍රකාශනයන්.

හදීසයේ භාරය:

1. දකුම හදුන්නට සහඩ්‍රිත්‍යා තුළ තිබූ උනන්දුව. නඩී (සල්ලේශ්‍ය අලයිහි වසල්ලම්) තුමණන් ඔවුන් ගෙන් අධික ලෙස ප්‍රශ්න කර සිටියේ එබැවිනි.
2. ස්වර්ගයට පිවිසීමට හේතු වන්නේ දැහැම් ක්‍රියාත්මක බව සහඩ්‍රිත්‍යා දහ සිටි එබැවින් ඔවුන් තුළ තිබූ මන්‍යවලෙකිය.
3. මූජාද් (රුහියල්ලේශ්‍ය අන්හු) තුමණගත් මතු වූ ප්‍රශ්නය ඉතා වදුගත් ප්‍රශ්නයක් වූයේ එය යථ්‍යාපිත වන එබැවිනි. එනම්, ජීවිතයේ හෝඩ්ල්‍යුම් අභිරහස්‍යය. ආදම්ගේ දරුවන් වන මිනිස් වර්ගයාන්ස් වර්ගයාන්තරින් මෙලෙන්වහි ජීවත් වන සම කෙනෙකුගේම අවසන්‍ය ස්වර්ගය හෝ ප්‍රශ්නයින්න හෝත්තු ඇත. මෙම ප්‍රශ්නය අති වදුගත් වන්නේ එබැවිනි.
4. මිනිසස්වර්ගයට පිවිසීම සඳහා පෙළ ගැඹුසනුයේ, ඉස්ලම් මුලික වගකීම් පහ ය. එනම්: ප්‍රහැනන් හෝවත් ප්‍රතිපත්තියේ ප්‍රකාශ දෙක, සිලකාය, සකකාය, උපව්‍යය හා භාෂ්‍ය වන්දනා ය.
5. දහමේ සිරස, වඩක් වදුගත් හැඩින්ම අනිවත්‍යය වනුයේ අල්ලක්ට කිසිවක් හවුල් නෙකර ඔහුට පමණක් නමුදුම් කිරීම තුළින් ඔහුව ඒකීයකරණය කිරීමය.

6. කුසල් ලංඛීමේ හේතු සබක සූදනම් කර ගනු පිණිසන් පහකම් සඳහා පෙන්වන්න ලෙසන් යහපතෙන් දෙතට තම ගත්තන් නැවත විවත කර දී තිබීමෙන් අල්ලන් ඔවුනට පිරිනම් ඇති ආයිර්වදය.
7. අනිවත්යය වූ තියමයන් ඉවු කිරීමෙන් පසු අනිරේක දූෂ්චර කිරීම තුළින් ඔහුට සම්ප වීමට බැඳීමේ මහිමය.
8. සලකාය යනු කුඩා මක් රද්ධාවනින කණුවල ස්ථානයේ පවතින්නකි. කුඩා මේ කණු කඩ්චීමෙන් කුඩා ම ද කඩා වෘත්තවශේ සලකාය අත්‍යුත් කිරීමෙන් ඉස්ලෝය ද පහ වී යනු ඇත.
9. මිනිසාමුහුගේ ආගම තුළ ඔහුට භනියක් ඇති කරන දැයින් ඔහු ඔහුගේ දිව ආරක්ෂාකළ යුතු ය.
10. දිව මඩපවත්වයන් මේ, එය පැහැදිලි කිරීම, එය දමනය කිරීම සියලුම යහපත් කරුණුවල මූලය වන්නේය.

(4303)

(346) - عَنْ عَائِشَةَ رضي الله عنها: أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا أَوَى إِلَى فِرَاسَةٍ كُلَّ لَيْلَةٍ جَمَعَ كَهْفَيْهِ، ثُمَّ نَفَثَ فِيهِمَا فَقَرَأَ فِيهِمَا: {قُلْ هُوَ اللَّهُ أَحَدٌ}، وَ{قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ}، وَ{قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ}، ثُمَّ يَمْسَحُ بِهِمَا مَا اسْتَطَاعَ مِنْ جَسَدِهِ، يَبْدُأُ بِهِمَا عَلَى رَأْسِهِ وَوَجْهِهِ وَمَا أَفْبَلَ مِنْ جَسَدِهِ، يَفْعُلُ ذَلِكَ تَلَاثَ مَرَّاتٍ. [صحیح] - [رواه البخاری]

(346) - ආගුණ(රූපයල්ලෙනු අන්හා) තුමිය විසින් වත්තාකරන ලදී. "සඩ්බ්ලින්ම නබා (සල්ලේලෙනු අලයිහි වසල්ලම්) තුමණන් සමු රත්තියකම තම නිදියහනට පම්ණි විට තම දෙඟන් එකතු කර ගනියි. පසුව එහි පිළි ඒ දෙකෙහි "කුල් භුවල්ලෙනු අභද්", "කුල් අලංකු බිරඛ්‍යිල් ගලක්" හා "කුල් අලංකු බිරඛ්‍යිල් නඩ්" යන දැ පත්‍රයනය කරයි. පසුව ඒ දෙකින් තම ගර්රය හක්‍රිනක් පිරිමදියි. එතුමණන්ගේ හිස මුහුණ සහ ගර්රයේ ඉදිරි කෙඩස්වලින් එය ආරම්භ කරයි. එය තුවරක් සිදු කරයි." [පූර්ව සඩක සහිත හදිසයකි] - [ඉමත් බ්‍රහ්ම එය වත්තාකර ඇතා]

විවරණය:

නබා (සල්ලේලෙනු අලයිහි වසල්ලම්) තුමණන් නිදා ගනීම සඳහා තම නිදියහනට පම්ණි විට -ප්‍රත්ථිතාකරන්නේකු ක්‍රියා කරනවක් මෙන්- තම දත්ත් එකතු කෙට, ඔසව්ස් දෙක තුළ තම කටින් සුළුවෙන් කෙළ පිට කර, මුදු ලෙස පිළි අල්-කුර්ජාන් පර්විතේද තුනක් පත්‍රයනය කිරීම එතුමණන්ගේ සිරිනක් විය. එනම් "කුල් භුවල්ලෙනු අභද්", "කුල් අලංකු බිරඛ්‍යිල් ගලක්" හා "කුල් අලංකු බිරඛ්‍යිල් නඩ්"ය. පසුව එතුමා තම ගර්රය හක්‍රි පමණින් ආවරණය වන පරිදි තම අන් දෙකින් තම හිස මුහුණ සහ තම ගර්රයේ ඉදිරි කෙඩස්වලින් ආරම්භ කර, පිරිමදියි. මෙසේ එතුමණන්නුවරක් සිදු කළහ.

හඳිසයේ හරය:

- නින්දට යමට පෙර "අල්-ඉක්ලෝස්" පරිවිෂේෂය හා "මුජ්ඛ්-විද්‍යානයින්" හෙවත් ආරක්ෂණ පතන පරිවිෂේෂ දෙක පර්‍යානය කිරීම හැඳුවූස මගම පිළිම හනුමන්ට හකි පමණින් තම ගරීරයේ කෙතුස් පිරිමදීම සනුවුද්‍යකය.

(65060)

(347) - عَنْ شَدَّادِ بْنِ أَوْسٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «سَيِّدُ الْاسْتِغْفَارِ أَنْ تَقُولَ: اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ» قَالَ: «وَمَنْ قَالَهَا مِنَ النَّهَارِ مُوقِنًا بِهَا، فَمَاتَ مِنْ يَوْمِهِ قَبْلَ أَنْ يُمْسِيَ، فَهُوَ مِنْ أَهْلِ الْجَنَّةِ، وَمَنْ قَالَهَا مِنَ اللَّيْلِ وَهُوَ مُوقِنٌ بِهَا، فَمَاتَ قَبْلَ أَنْ يُصْبِحَ، فَهُوَ مِنْ أَهْلِ الْجَنَّةِ». [صحيح] - [رواية البخاري]

(347) - නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බවට ඡද්දන්දූ ඉඩිනු අවශ්‍ය (රූපියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. ප්‍රධන ඉස්ත්නිගෝරය (ප්‍රසක්ෂමව් අයදීම) වනුයේ ගත්තා මෙසේ පඩිසීමය. ،اللَّهُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنْبِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لَا يَغْفِرُ الذُّنُوبَ (අහෝ දෙවිදුත්ති! ඔබ මත්ත් පරම්පරිය. ඔබ හර වෙනත් දෙවිදෙකු أَنْتَ إِلَّا

නතා. ඔබ මාම්ඩ්‍රිවෙහිය. මම ඔබේ ගත්තය. මම ඔබේ ගිවිසුම හා ප්‍රතිඵ්‍යුව මත මට හක්‍රී පමණින් සිටිමි. මාසිදු කළ දැඩි හතියෙන් මම ඔබෙන් ආරක්ෂව පතමි. මාවෙන පවතින ඔබේ ආයිර්වදය මම පිළිගනිමි. මත්ත් ප්‍රසයද පිළිගෙන ඔබ වෙත හමරමි. එබැවින් මට සමඟ දෙනු මත්ත්. සඛ්‍යාලින්ම ඔබ හර ප්‍රසයට සමඟ ද්‍රාය කරන වෙනත් ක්‍රිසිච්‍රානු නතා.) කවරෙරකු මෙය දැඩි විශ්වාසයකින් යුතු ව දහවල් කුණයේ පවස්සාදින සවස් වන්නට ජෙර මිය ගියේ ද සඛ්‍යාලින්ම ඔහු ස්වර්ග වැසියන් අතරන් කෙනෙකි. එමෙන්ම කවරෙරකු මෙය දැඩි විශ්වාසයකින් යුතු ව රත්නී කුණයේ පවස්සාදිස්න උදාවීමට ජෙර මිය ගියේ ද සඛ්‍යාලින්ම ඔහු ද ස්වර්ග වැසියන් අතරන් කෙනෙකි. [පූර්ව සඩක සහිත හදිස්යකි] - [ඉමත් බ්‍රහ්ම එය වත්තකර ඇතා]

විවරණය:

සඛලීන්ම පහක්ෂමත් සඳහා වචන මරුවක් ඇති බවත් ඒවසින් වචන උනුම භාපුධනතාම වචනමරුව ගත්තාමෙසේ පච්චීම බවත් නඩි (සල්ලේශ්‍ය අලයිහි වසල්ලම්) තුමණන් දන්වාසිටියනා. اللہُمَّ أَنْتَ رَبِّي لَا إِلَهَ إِلَّا أَنْتَ، خَلَقْتَنِي وَأَنَا عَبْدُكَ، وَأَنَا عَلَى عَهْدِكَ وَوَعْدِكَ مَا اسْتَطَعْتُ، أَعُوذُ بِكَ مِنْ شَرِّ مَا صَنَعْتُ، أَبُوءُ لَكَ بِنِعْمَتِكَ عَلَيَّ، وَأَبُوءُ لَكَ بِذَنبِي فَاغْفِرْ لِي، فَإِنَّهُ لَا يَغْفِرُ الذُّوبَ إِلَّا أَنْتَ

(අහෝදෙවිදුනි! ඔබ මත්ගේ පරමධිපතිය. ඔබ හර වෙනත් දෙවිදෙකු නත්. ඔබ මාම්ල්වෙහිය. මම ඔබේ ගත්තය. මම ඔබේ ගිවිසුම හැඳුනීදූව මත මට හකි පමණින් සිටිමි. මස්දු කළ දැහු හනියෙන් මම ඔබෙන් ආරක්ෂණ පතමි. මාවෙන පවතින ඔබේ ආයිර්වදීය මම පිළිගනිමි. මත්ගේ පහයද පිළිගෙන ඔබ වෙන හමුරමි. එබැඩින් මට සමඟ දෙනු මත්ව. සඛලීන්ම ඔබ හර පහයට සමඟ දකාය කරන වෙනත් කිසිවකු නත්.) ගත්තපළමුව අල්ලන්ගේ ඒකීයන්වය පිළිගනියි. සඛලීන්ම ඔහු ඔහුගේ මුළුමරු බවත් නමුදුමට සුදුස්සා ඔහු බවත් ඔහුට කිසිදු හවුල්කරුවකු නෙමති බවත් පිළිගනියි. එමෙන්ම සුවිශ්දේ අල්ලන් විශ්වාස කිරීමටත් තමන්ට හකි පමණින් ඔහුට අවනත වීමටත් ඔහු සමග ගිවිස ගත් ගිවිසුම ද පිළිගනියි. හේතුව ගත්තානමුදුම් ඉටු කළද අල්ලන් නියෝගී කළ සියලුම දැක්තියා කිරීමට අපේක්ඨස්ථන් වන බේතින් හා ආයිර්වදීයන්ට තුනි පුදන්නට අනිවත්යය වන දැක්තියන්මක කිරීමට අපේක්ඨස්ථන් වන බේතිනි. සඛලීන්ම ඔහු යෙමු වන්නේ අල්ලන් වෙනය. ආරක්ෂණ පතන්නේන් ඔහුගෙන්ය. සඛලීන්ම ගත්තකළ නපුරින් ආරක්ෂණ පතනු ලබන්නා ඔහුය. තවද ඔහු කෙරෙහි වන ඔහුගේ ආයිර්වදීය පිළිගනී. ඔහු ස්වේච්ඡතවන් තම පහය සහ අකීකරුකම පිළිගෙන පත්පත්වත්තය කිරීමෙන් ඔහු වෙන නඩින යෙමු වේ. මෙසේ අල්ලන්ගෙන් කණ්නලට් කළ පසු ව,

තම පහය වසන් කරමින් හාමුහුගේ සමඟ, ඔහුගේ හණය හා ඔහුගේ කරුණව් තුළින් එහි පවතින බලප්‍රමානය් ආරක්ෂව පතමින් තමන්ට සමඟ දෙන මෙන් තම පරම්පරාත්මකෙන් ඉල්ලා සිටියි. සර්ව බලධානී අල්ලන් හර පහකම්වලට සමඟ දෙන්නට වෙනත් කිසිවෙකු නත්. උදෑසන හා රත්නෝ කරන ප්‍රත්ථිතා අතරින් මෙය ද එකක් බව නැඩා (සල්ල්ල්ල්හු අලයිහි වසල්ලම්) තුමණණය්දීන්වසිටියනා. කවරෙකු එය දඩි අධිශ්චිතයෙන් යුතුව, එහි අර්ථය වටහා ගෙන, ඒ ගත් විශ්වස කරමින් එහින ආරම්භයේ හිරැ උදාහිම හා එය මූදුණුට යම් අතර කුණයේ - එය දහවල් කුණයයි- මෙය පවසා මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසේනු ඇති. කවරෙකු මෙය රත්නෝ පවසා-එය හිරැ අවරට යුතුම් සිට අලියම උදුවන දක්වාවූ කුණයයි- උදෑසන වීමට පෙර මිය ගියේ ද ඔහු ද ස්වර්ගයට පිවිසේනු ඇති.

හදීසයේ නරය:

1. 'ඉස්නිග්‍රන්ත්' හෙවත් පහක්ෂමව් ඇයදීමේ ස්වරුපයන් වෙනස්ය. ඇනම් ඉස්නිග්‍රන්ත් පද ඇනම් ද්‍රු වඩාස්සයේය.
2. මෙය ඉස්නිග්‍රන්ත් අතර ප්‍රධානම ඉස්නිග්‍රන්තය වන බේත් මෙම ප්‍රත්ථිතව පවසයාල්ලන්ගෙන් ප්‍රත්ථිතකිරීමට ගත්තා උනන්දු විය යුතුය

(5503)

(348) - عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: أَئْنَ كَانَ يَقُولُ إِذَا أَصْبَحَ:
 «اللَّهُمَّ إِنِّي أَصْبَحْنَا، وَإِنِّي أَمْسَيْنَا، وَإِنِّي نَحْيَا، وَإِنِّي نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ» وَإِذَا أَمْسَيَ قَالَ: «إِنِّي
 أَمْسَيْنَا، وَإِنِّي أَصْبَحْنَا، وَإِنِّي نَحْيَا، وَإِنِّي نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ» قَالَ: وَمَرَّةً أُخْرَى: «وَإِلَيْكَ
 الْمَصِيرُ». [حسن] - [رواه أبو داود والترمذى والنمسائى فى الكجرى وابن ماجه]

(348) - නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකණ කළ
 බව අඩු භුරේදිරා(රූපියල්ලහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා
 කරන ලදී: එතුමණණ්ඩස්සන එලැංඩු විට, **اللَّهُمَّ إِنِّي أَصْبَحْنَا، وَإِنِّي أَمْسَيْنَا، وَإِنِّي نَحْيَا، وَإِنِّي نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ**
 යනුවෙන් පවසන්නේකු වූහ. තේරුම: අහෝ දෙවිදුන්! ඔබ
 තිස්තවන් අපි උද්ඝනට එලැංඩුණෙමු. ඔබ තිස්තවන් අපි සවස්
 කුරායට එලැංඩුණෙමු. ඔබ තිස්තවන් අපි ජීවන් වෙමු. ඔබ
 තිස්තවන් අපි මරණයට පත් වෙමු. නඩි යොමු වීම ඇත්තේ
 ඔබ වෙනය. සවස් කුරායට එලැංඩු විට මෙසේ ප්‍රචිජ්‍යාහ. **اللَّهُمَّ إِنِّي أَمْسَيْنَا، وَإِنِّي أَصْبَحْنَا، وَإِنِّي نَحْيَا، وَإِنِّي نَمُوتُ، وَإِلَيْكَ النُّشُورُ**
 තේරුම: අහෝ දෙවිදුන්! ඔබ තිස්තවන් අපි සවස් කුරායට
 එලැංඩුණෙමු. ඔබ තිස්තවන් අපි ජීවන් වන්නෙමු. ඔබ තිස්තවන්
 අපි මරණයට පත් වෙමු. නඩි යොමු වන ස්ථනය ඇත්තේ ඔබ
 වෙනය. [හසන් ගණයට අයන් හදිසයකි] - []

විවරණය:

නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණණ්ඩස්සන කුරාය
 එලැංඩු විට, එනම් අලුයම උද්ධින් සමග දහවල් කුරායේ
 ආරම්භ වේලේ ලගුවූ විට මෙම ප්‍රත්ථිනව ප්‍රකණ කර සිටියහ.

ආහෝ (اللَّهُمَّ إِنِّي) (අහෝ දෙවිදුන්! ඔබ තිස්තවන් අපි උද්ඝනට
 එලැංඩුණෙමු.) ඔබේ ආරක්ෂණවහි ගැලී, ඔබේ කරුණකවහි ගැලී,
 ඔබව මෙනෙහි කිරීමෙහි තියැලී, ඔබේ නමයෙන් උපකර පතා,

ඔබේ ආයිර්වදීයෙන් ආවරණය වී, ඔබේ බලය සහ ගක්තියෙන් ක්‍රියක්මක වී උදෑස්‍ය එළඳුනෙමු.

﴿وَإِنَّكَ لِمُؤْمِنًا وَإِنَّكَ لَنَّهْيَا وَإِنَّكَ لَنَّمُوتُ﴾ (ඔබ නිසැත්වන් අපි සවස් කුණයට එළඳුනෙමු. ඔබ නිසැත්වන් අපි ජීවන් වෙමු. ඔබ නිසැත්වන් අපි මරණයට පත් වෙමු.) මෙය පෙර සඳහන් වදන් මුළුවාට සමකාය. ඒ සමග සවස් කුණය යන ප්‍රකාශය යෝදාගතා යුතුය. එනම්, ඔබ නිසැත්වන් අපි සවස් කුණයට එළඳුනෙමු. ජීවය ලබාදෙන ඔබේ නමයෙන් ජීවන් වන්නෙමු. මරණයට පත් කරන ඔබේ නමයෙන් අපි මරණයට පත් වෙමු. ﴿وَإِلَيْكَ النُّشُورُ﴾ (නඩා යොමු වීම ඇත්තේ ඔබ වෙනය.) මරණයට පත් වූ පසු යළි අවධිවීම, එක්රස් කළ පසු වෙන් කිරීම ඇත්තේ ඔබ වෙනය. අපගේ තත්ත්වය සිංහ වේලවිකදීම සහ අනෙකුත් සිංහ අවස්ථාවිකදීම එලෙසම පවතින අතර, මම කිසි විටෙකත් එයින් කඩී නොයන්නෙමි, එය අත් නොහරින්නෙමි.

අයර් වේලක්වන් පසුව සවස් කුණයට එළඳුණු විට මෙසේ පවුතුහ.

﴿اللَّهُمَّ إِنِّي أَصْبَحْنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَإِلَيْكَ الْمَصِيرُ﴾ (අහෝ! දෙවිදුනි! ඔබ නිසැත්වන් අපි සවස් කුණයට එළඳුනෙමු. ඔබ නිසැත්වන් අපි ජීවන් වන්නෙමු. ඔබ නිසැත්වන් අපි මරණයට පත් වෙමු. නඩා යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙනය.) මෙලෙවිට නඩා පම්බීම හා මතුලෙවිට නඩා හර් යම ඇත්තේ ඔබ වෙනය. එනම් මකාඛා අවධි කරන්නේ ඔබ ය. මාමරණයට පත් කරන්නේ ද ඔබය.

හදීසයේ භරය:

1. නඩා (සල්ලලේලනු අලයිහි වස්ලේලම්) තුමණන්ගේ ආදර්යය අනුගමනය කරමින් උදේශ සවස මෙම ප්‍රත්ලනව් උසුරීම සනුවුද්‍යක ය.

2. සියලුම තත්ත්වයන් හි හස්යලුම වේලඩ්හි ගත්තකම ස්වත්‍යවෙත කණ්කලට කිරීමේ අවගෙසත්.
3. උදෑසන කැඳුයේ අල්ලන්ට මෙනෙහි කරමින් ප්‍රත්ථිනකිරීම වචන් උනුම් ය. එය ගැස්ටර් හෝත් අප්‍රයම් කැඳුයේ සිට හිරැ උදෑව දක්වා දහවල් ආරම්භක කරයයි. එමෙන්ම අසර් වේලෙන් පසු හිරැ අවරට යෙමට පෙර පවතින කැඳුයේ ද උනුම්ය. ඉන් පසු පර්යනය කළ ද එනම් හිරැ උදෙන් පසු උදෑසන එය පර්යනය කළ ද වලංගු වන්නේය. ලුහර් වේලෙන් පසු එය පර්යනය කළ ද වලංගු වන්නේය. මග්‍රබ්‍ර වේලෙන් පසුව ඒව්සර්යනය කළ ද වලංගු වන්නේය. ඒව්සල්ලන්ට මෙනෙහි කිරීම සඳහාවන වේලඩ් වේ.
4. **وَإِلَيْكَ النُّشُورُ** (නඩත යොමු වීම ඇත්තේ ඔබ වෙතය) යන ප්‍රකණය අනුව, ඔහුට පූනර්ජීවනය සහ නඩත නැග්වුවනු ලබීම ගත මතක් කර දෙයි. මෙය මිනිසුන් මිය ගිය විට සහ නඩත නැග්වීමේ දිනයෙහි නඩත නැග්වුවනු ලබන අවස්ථාවය. එහෙයින් මෙය නව නඩත නැග්වීමක් සහ ආත්මය නඩත දෙනු ලැබූ නව දිනයකි. එහි මිනිසුන් විසිර් සිටිති. අල්ලන් මඩු මෙම නව උදෑසන උදෑවී ඇත්තේ ආදම්ගේ පූනුයට එය සක්ෂිකරුවෙක් වනු පිණිස සහ අප වෙනුවෙන් කටයුතු කිරීම සඳහාමුහුගේ දහවල් භරතී කරයන් ඔහුට ගබඩවික් වනු පිණිසය.
5. **وَإِلَيْكَ الْمَصِيرُ** (නඩත යොමු වන ස්ථානය ඇත්තේ ඔබ වෙතය) යන ප්‍රකණය අනුව, සවස් කරුයේ දී මිනිසුන් තම රකියභා සේවකින්, ඔවුන්ගේ ජීවනෙහෙයන් හාසියවින්ගෙන් ඉවත්ව ඔවුන්ගේ නිවෙස් වලට යොමු වීමේ අවස්ථාවය. ඔවුන් වෙන්වීමෙන් පසු නිරන්තරයෙන් විවේකය හසුවය ලබනු

අභ. එය අල්ලන් වෙත යොමු වීම මතක් කර දෙයි. නවත
යොමු වීම, එහි ස්ථානය හෝහි නවතාන ඇත්තේ අල්ලන්
සිනුවය.

(5490)

(349) - عَنْ أَبْيَانَ بْنِ عُثْمَانَ قَالَ: سَمِعْتُ عُثْمَانَ ابْنَ عَفَّانَ رضي الله عنه يَقُولُ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ قَالَ بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ، فِي الْأَرْضِ، وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ، ثَلَاثَ مَرَاتٍ، لَمْ تُصِبْهُ فَجَاهَةُ بَلَاءٍ، حَتَّى يُصِيبَ، وَمَنْ قَالَهَا حِينَ يُصِيبُ ثَلَاثَ مَرَاتٍ، لَمْ تُصِبْهُ فَجَاهَةُ بَلَاءٍ حَتَّى يُمْسِي»، قَالَ: فَأَصَابَ أَبْيَانَ بْنَ عُثْمَانَ الْفَالِجُ، فَجَعَلَ الرَّجُلُ الَّذِي سَمِعَ مِنْهُ الْحَدِيثَ يَنْظُرُ إِلَيْهِ، فَقَالَ لَهُ: مَا لَكَ تَنْظُرُ إِلَيْيَ؟ فَوَاللَّهِ مَا كَدَبْتُ عَلَى عُثْمَانَ، وَلَا كَدَبْتُ عُثْمَانَ عَلَى النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، وَلَكِنَّ الْيَوْمَ الَّذِي أَصَابَنِي فِيهِ مَا أَصَابَنِي غَضِيبٌ فَنَسِيَتْ أَنْ أَقُولَهَا. [صحيح] - [رواه أبو داود والترمذى وابن ماجه والنمسائى في الكبرى وأحمد]

(349) – උස්මන් (රළියල්ලෙහු අන්හු) තුමගේ පුත් අබන් විසින් මෙසේ වත්තකරන ලදී. අල්ලන්ගේ දූතයන් කළ ප්‍රකණයකට සවන් දුන් උස්මන් ඉඩිනු අල්ංක් (රළියල්ලෙහු අන්හු) තුමාකළ ප්‍රකණයකට මම සවන් දී ඇත්තෙමි. කවරෙකු පිස්මා දී ඇත්තෙමි. සියලු පිස්මා දී ඇත්තෙමි. සියලු පිස්මා දී ඇත්තෙමි. සියලු පිස්මා දී ඇත්තෙමි. **بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ، فِي الْأَرْضِ، وَلَا فِي السَّمَاءِ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ** (තම නමය සමග මහපෙනු ලැබුවේ හෝ අහසේ හෝ කිසිදු භානියක් ඇති නොවන අල්ලන්ගේ නමයෙනි. ඔහු සර්ව ග්‍රැන්ඩ් සර්වජ්‍යනීය) යයි තුන් වරක් පවසාසිවියේ ද ඔහුට උදෑසන කරුය දක්වාහදිසි අනතුරු සිදු වන්නේම නත්. කවරෙකු එය උදෑසන තුන්වරක් පවසන්නේ ද සවස් කරුය දක්වාහදිසි අනතුරු ඔහුට සිදුවන්නේම නත්. තවදුරටත් ඔහු මෙසේ වත්තකලේය: අබන් ඉඩිනු උස්මන් අල්ංක්ජීට එලෙස රෙන්යක් අන්විය. ඔහුගෙන් මෙම හදීසයට සවන් දුන් පුද්ගලයාමහු දෙස බෙළෙවිය. එවිට හෙතෙම ඔහුට ඔබ මාවත බලන්නේ ඇයිදියි වීමසාසිවියේය. අල්ලන් මත දිවුරාපවසම්. මම උස්මන් මත බෙරුවක් නොකිවෙමි. උස්මන් තුමා නඩී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමන් වෙත බෙරුවක් කිවේ ද නත්. නමුත් අද දින මට වළදී ඇත්තේ මට වළදෙන්නට නියම වූ දසු. මම කෙසේ වූයෙමි. එබැවින් එය පව්‍යිමට මම අමතක කළේම්. [ප්‍රශ්න සඛක සහිත හදීසයකි] - 1]

විවරණය:

ඉත්ද උද්ධීමෙන් පසු සම් උද්ඝනකම හාභිරැ අවරට යොට පෙර සම් සවස් කුණායකම කවරේකු මෙම ප්‍රත්ථිනඩ් තුන්වරක් පවසාසිටින්නේ ද ඔහු ගත් නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණණ්විස්තර කළහ. එනම් بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ (අල්ලේන්ගේ නමයෙන්) හතිදියක සම් දෙයකින්ම මම ආරක්ෂාව පතාලද්වී පතමි. الَّذِي يَأْتِي مَعَ اسْمِهِ شَيْءٌ (ඔහුගේ නමය සමග කිසිදු අනතුරක් ඇති නොවන්නේය) එනම් ඔහුගේ නමය සිහිපත් කිරීමන් සමග فِي نَفْسِهِ (මහපෙනුන්වී) එය මතුපිට ඇති වන දැසින් කිසිදු අනතුරක් ඇති නොවන අතර وَلَا فِي السَّمَاءِ (අහසේහි) එයින් පහළ වන දැසින් කිසිදු අනතුරක් ඇති නොවනු ඇත. وَهُوَ السَّمِيعُ الْعَلِيمُ (අපගේ තන්ත්වයන් පිළිබඳ (ඔහු සර්වජ්‍යතාය.)

- සවස් කුණාය වන විට කවරේකු මෙය පවසාසිටියේද උද්ඝන එලුම්ඹන තෙක් හඳිසි අනතුරැ කිසිවක් ඔහුට සිදුවන්නේ නත. උදේ කුණාය වන විට කවරේකු මෙය පවසාසිටියේද සවස් කුණාය එලුම්ඹන තෙක් ඔහුට හඳිසි අනතුරැ කිසිවක් ඔහුට සිදු වන්නේ නත.

මෙම හඳිසය වත්තාකළ අඛන් ඉඩිනු උස්මන් තුමාට අල්-ඉත්ත් නමති රෙණ්යක් හට ගණින. එය(අංගෙහනය වති) ගරීරයේ එක් කෙටිසක් අඩුපණ වීමය. අඛන්ගෙන් මෙම හඳිසයට සවන් දුන් පුද්ගලයා ඔහු දෙස විමතියෙන් බලන්නට විය. එවිට හෙතෙම එම පුද්ගලයා: ඔබ මූදේස බලනුයේ ඇයි? අල්ලේන් මත දිවුරා පවසම්. මම උස්මන් මත බෙතුවක් නොප්‍රභුවෙමි. උස්මන් තුමානඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් මත බෙතුවක් පවසදු නත. නමුත් අද දින මාවෙන වළදී ඇත්තේ ම්‍යාවසන්නට අල්ලේන් නියම කළ දේ. කෙසේ මට

අභින් විය. එබැවින් සඳහන් කළ මෙම වදන් පෙළ පට්චන්නට මම අමතක කර දැමුවෙමි.

හදීසයේ හරය:

1. උදිසන කුණයේ හසුවස් කුණයේ මෙම ප්‍රත්ථනව් මෙනෙහි කර සිටීම සතුවුදාක කරුණකි. හදීසි අනතුරක් සිදුවීමෙන් හෝම් අහාන්යක් හට ගත්තීමෙන් හෝවන් වෙනත් හනියක් සිදුවීමෙන් උත්තරීතර අල්ලන්ගේ අනුහසින් යුතුව මිනිස්සාරක්ෂව් ලබන බවිනි.
2. අල්ලන් පිළිබඳ හූජල්ලන්ගේ දූතයන් කවර කරුණක් දැන්වයිටියේද එය තහවුරු කිරීමෙහි මූල්‍ය මුතුන්මින්තන් තුළ නිඩු බලවත් විශ්වාසය.
3. උදිසන කුණයේ හසුවස් කුණයේ මෙම දිකරය ප්‍රඩීමට තියම කර තිබීමේ හරය නම්, මූස්ලිම්වරයාස් ගත් සඳකිලිමත් වී, සඛ්‍යින්ම තමන් උත්තරීතර අල්ලන්ගේ ගත්තෙකු බව තිරන්තරයෙන්ම ඔහුගේ සිතට ගෙන ජ්‍යෙමය.
4. අල්ලන්ව මෙනෙහි කරන්නත්ගේ විශ්වාසය, ඔහු තබන භක්තිය, අවංක ලෙස හාසිය්ව්‍යයෙන් යුතුව ඒ ගත් ඔහුගේ සිතට ගත්තීම යන්දී දැඟී ප්‍රමණයට අනුව මෙම ප්‍රත්ථනත්ව් බලපෑම් සහනික වනු ඇතු.

(6093)

(350) - عَنْ عَبْدِ اللَّهِ بْنِ خُبَيْبٍ رضِيَ اللَّهُ عَنْهُ أَنَّهُ قَالَ: حَرَجْنَا فِي لَيْلَةٍ مَطِيرَةٍ وَظُلْمَةٍ شَدِيدَةٍ، نَظَلْبُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، يُصَلِّي لَنَا، قَالَ: فَأَذْرَكْتُهُ، قَالَ: «قُلْ»، فَلَمْ أَقُلْ شَيْئًا، ثُمَّ قَالَ: «قُلْ»، فَلَمْ أَقُلْ شَيْئًا، قَالَ: «قُلْ»، فَقُلْتُ: مَا أَقُولُ؟ قَالَ: «قُلْ هُوَ اللَّهُ أَحَدٌ وَالْمَعْوَدَتَيْنِ حِينَ تُمْسِي وَتُصْبِحُ ثَلَاثَ مَرَّاتٍ، تَكْفِيكَ مِنْ كُلِّ شَيْءٍ». [صحیح] - [رواہ أبو داود والترمذی والنمسائی]

(350) – අඩුදුල්ලන් ඉඩිනු භූංබෙයිඩ් (රැලියල්ලනු අන්හු) තුමා විසින් මෙසේ වත්තාකරන ලදී. අපි වස්සී සහිත සනුළුරු රත්තියක අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන්ව සෙයමින් පිටත්ව ගියෙමු. එය එතුමණන් අපට සලකය මෙහෙය වීම පිණිසය. නෙතෙම, මම එතුමණන්ව මූණ ගසුණෙමි. එවිට එතුමා 'පවසනු' යයි පඩුහු. මම කිසිවක් නෙසඩුහුවෙමි. පසුව එතුමණණ්නවතන් 'පවසනු' යයි පඩුහු. පසුව එතුමණණ්නවතන් 'පවසනු' යයි පඩුහු. මා පඩුසිය යුත්තේ කුමක් දැඩි මම විමසුවෙමි. එතුමණණ් “ඔබ සවස් කැඳුයට එළඹින විට භාරිදැසින කැඳුයට එළඹින විට ‘කුල් භූවල්ලනු අහද්’ සහ ‘මූජ්ලිවිදනෙයින්’ (ඉලක් භාන්ස් නම් සුරාදෙක) තුන්වරක් පත්‍රයනය කරන්න. සියලු දේට වචාලය ඔබට ප්‍රමණවත් වනු ඇතා යයි පඩුහු බවට ප්‍රකණ කර සිටියේය. [පූර්ව සඩක සහිත භාද්‍යසියකි] - []

විවරණය:

කීර්තිමත් සහඩිවරයකු වන අඩුදුල්ලන් ඉඩිනු භූංබෙයිඩ් (රැලියල්ලනු අන්හු) තුම්පවසයි. ඔවුන් අධික වස්සී සහිත සනුළුරු රත්තියක අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමණන් සෙයමින් පිටත්ව ගියෙයාය. එය එතුමණන් ඔවුනට සලකය මෙහෙය වීම පිණිසය. එවිට ඔවුහු එතුමණන්ව මූණ ගසුණෙයා. එවිට එතුමණණ්පවසනු' එනම් 'කියවනු' යයි ඔහුට

පළුසුහ. නමුත් ඔහු කිසිවක් කියෙවීවේ නත්. එම ප්‍රකාශයම නඩී (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණෙන් ඔහුට නඩන නඩනත් පවසා සිටියහ. එවිට අඩුල්ලන්: 'අහෝ! අල්ලන්ගේ දිනයන්න! මකියවිය යුත්තේ කුමක් දැයි විමසසිටියේය. එවිට නඩී (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණෙන්දිස්න කැඳෙයේ භා සවස් කැඳෙයේ 'කුල් නුවල්ලනු අහද්' සහ 'මුජ්ව්ලිදනයින්' (කුල් අඟු බිරඛ්‍ය බිරඛ්‍ය ගලක් සහ කුල් අඟු බිරඛ්‍ය බිරඛ්‍ය නස් නම් සුරා දෙක) තුන්වරක් පර්‍යනය කරන්න. එය සියලු උච්චරුවලින් ඔබව ආරක්ෂකරනු ඇත. සියලු නපුරකම්වලින් ඔබව මුදවනු ඇත.' යයි පළුසුහ.

හදීසයේ භරය:

1. උදිස්න හූසවස සුරජල්-ඉක්ලස් සහ මුජ්ව්ලිදනයින් පර්‍යනය කිරීම සතුව දෙකය. සඛ්‍යාලින්ම එය සියලු භානියෙන් ආරක්ෂා සලසයි.
2. සුරජල්-ඉක්ලස් සහ මුග්ව්ලිදනයින් පර්‍යනය කිරීමේ මහිමය.

(6082)

(351) - عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ: فَقَدْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ لَيْلَةً مِنَ الْفَرَارِشِ فَالْمَسْتَعْتُ فَوَقَعْتُ يَدِي عَلَى بَطْنِ قَدَمِيهِ وَهُوَ فِي الْمَسْجِدِ وَهُمَا مَمْصُوبَتَانِ، وَهُوَ يَقُولُ: «اللَّهُمَّ أَعُوذُ بِرِضَاكَ مِنْ سَخْطِكَ، وَبِمُعَافَاتِكَ مِنْ عُقوَبَاتِكَ، وَأَعُوذُ بِكَ مِنْكَ لَا أُحْصِي ثَنَاءَ عَلَيْكَ أَنْتَ كَمَا آثَنَيْتَ عَلَيَّ نَفْسِي». [صحيف] - [رواه مسلم]

විටරණය:

'අඳගද' (මම ආරක්ෂව පතමි) මම ඔබෙන් ඉල්ලමි. 'බිරුලක මින් සුහ්සනික' (ඔබේ තහ්නිය තුළින් ඔබේ කෙස්යෙන් ද) මා වෙත භාමණග් සමූහයාවෙත 'ව' (තවද) මම ආරක්ෂව පතමි. 'බිමුආගතික' ඔබේ අධික සමඩ තුළින් 'මින් උකුබතික' ඔබේ දඩුවමින් ද ආරක්ෂව පතමි. 'වඅඳගද බික මින්ක' (තවද මම ඔබෙන් ආරක්ෂව පතමි.) ඔබේ අලංකර ගුණාග භා ඔබේ කීර්තිමත් ගුණාග තුළින්. ඔබෙන් භර වෙනත් කිසිවකුගෙන් ආරක්ෂවක් නොත්තා. එබැවින් සරණ පතන තත්ත්ව හෝ රකවරණය ලබන තත්ත්ව හෝ අල්ලන් වෙත නැඹුරු වීමෙන් තෙත්ව ලබන්නේ නත්. 'ලාඛන්සී සන්ඩන් අලයික' (ප්‍රමණවත් තරමට මාවිසින් ඔබට ප්‍රගෘහ්‍යකළ නොහකා.) මට නොහකිය, ඔබේ ආයිර්වද භාෂාවේ උපකර ගණන් කිරීමට නොහකි බඳින් ඒ සඳහා මූල්‍යන්සහා දරුව ද ඔබට හිමිවිය යුතු පරිදි සංඛ්‍යකවත් භා ගණනින් ලගා විය නොහකා. 'අන්ත කමා අස්ථිනයින අලා නළුසික' ඔබ ගනා ඔබ ප්‍රගෘහ්‍යකළ පරිදිම ඔබේ ප්‍රගෘහ්‍ය ඔබට ගැඹුපෙන අයුරින් පිහිටා ඇතුළු. එබැවින් ඔබට කරන ප්‍රගෘහ්‍යව් වගකීම පූර්ණව ඉටු කිරීමට භක්තිවත්තේ කහාට ද?

හදීසයේ භරය:

- සුජද් ඉරයවීවෙහි මෙම ප්‍රත්ථිනව් උසුරීම උචිතය.
- මීරක් තුමාමෙසේ පවසයි: නසර් හි එක් වත්තවික මෙසේ සඳහන්ව ඇතු. එනුමණණන්ම සලකය අවසන් කෙත තම නිදියහනයට යන විට මෙම ප්‍රත්ථිනව් උසුරාඟූත.
- අල්ලන්ගේ ගුණාග තුළින් ඔහුව ප්‍රගෘහ්‍යකිරීමත් අල්-කුර්ආනයේ භකාබි වදන්හි සහතික කර ඇති ඔහුගේ නම්වලින් ඔහුව ඇමනීමත් සතුවූ දෙකය.

4. රැකුල හැසුජ්ද් ඉරියවීවන්හි මුළුමිකරුට ගරුබුහුමන් කිරීමක් මෙහි ඇතේ.
5. අල්ලන්ගේ ගුණාග තුළින් ආරක්ෂණික පත්‍රීමේ වලංගුහාඩය. එමෙන්ම සුවිශ්දේශ උත්තරිතරයුණන්ගේ ප්‍රච්න්ම තුළින් ආරක්ෂණික පත්‍රීමද වලංගු වන්නේය.
6. කත්තඩී තුමාමෙසේ පවසයි: මෙම ප්‍රකාශයෙහි කරුණා හඩාය ද අනුළත් වී ඇතේ. එනම්: අල්ලන්ගේ පිළිගන්නීම තුළින් ඔහුගේ කෙසේයෙන්, හාමුහුගේ සමඟ තුළින් ඔහුගේ දඩුවමින් ද ඔහුගෙන් ආරක්ෂණික පත්‍රීමය. තාක්තිය හා කෙසේය එකිනෙකට විරද්ධේ පද දෙකකි. එමෙන්ම සමඟ හා දඩුවම ද එලෙසමය. එහි අර්ථය නම්, අල්ලන්ට සිදු කරන නමුදුමේ හෘජාංසණවී වගකීම් නිසිලෙස ඉටු කිරීමෙහි අඩුපූඩු සිදු කිරීම නිසානවන් ප්‍රසක්ෂමව පත්‍රීමයි. 'ඔබට ප්‍රමණවත් තරමට ප්‍රගාංසකිරීමට නෙහැක' යන වදනෙහි අදහස නම් මම ඒ සඳහාභාජියක් නෙශ්ටරමි. ඒ වෙත මට ලගා විය නෙහැක යන්නයි.

(3566)

(352) - عن سَمْرَةَ بْنِ جَنْدِبٍ رضيَ اللَّهُ عَنْهُ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: «أَحَبُّ الْكَلَامِ إِلَى اللَّهِ أَرْبَعٌ: سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَاللَّهُ أَكْبَرُ، لَا يَضُرُّكُ بِأَيِّهِنَّ بَدَأْتَ».

[صحيح] - [رواه مسلم]

(352) – අල්ලේන්ගේ දූතයක්න් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව සමුරකින් ජ්‍යන්දලි (රැඩියල්ලේනු අන්හු) තුම්බිසින් මෙසේ වත්තාකරන ලදී: “අල්ලේන් වෙන වචන් ප්‍රිය මනස වදන් හතරකි. එවකින් කටර දෙයක් ගෙන ආරම්භ කළ ද ඔබට කිසිදු හතියක් සිදු නෙවින්නේය. එවකම්: සුබ්හනල්ලේන්, අල් හම්දු ලිල්ලේන්, ලාඉලහා ඉල්ලේලේන්, සහ අල්ලේනු අක්බර්.” [පුරුෂ සභක සහිත හදීසයකි] - [ඉමම් මූස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

සඛ්‍යාන්ම අල්ලේන් වෙන වචන් ප්‍රියමනස වදන් හතරක් ඇති බව නඩී (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණ්න් ප්‍රහාදිලි කරයි:

“සුබ්හනල්ලේන්” (අල්ලේන් සුවිශ්දේය): ඉන් අදහස් කරනුයේ සියලු අඩුප්‍රඩුවලින් උත්තරිතර අල්ලේන්ට පිවිතිරු කිරීමය.

“අල්හම්දු ලිල්ලේන්” (සියලු ප්‍රශ්නයා අල්ලේන් සිතුය): එනම් අල්ලේන්ට ආදරය කරමින් හා ගරුඩුහුමන් කරමින් සියලු පුර්ණවත් ගුණාග තුළින් ඔහුට වර්ණනකිරීමය.

“ලාඉලහා ඉල්ලේනු” එනම්: සඛ්‍යාලෙස නමදුම් ලබන්නට අල්ලේන් හර වෙනත් කිසිවකු නත්.

“අල්ලේනු අක්බර්” එනම්: අල්ලේන් සමූ දෙයකට වචා කිරීනිමන්, බලවත් හානේපන්විතයක්න්.

එවක්‍රියාත්මක මහිමය හා කුසල් ලැබීමට එවා අනුපිළිවෙළට උච්චරණය කළ යුතු නත්.

හඳිසයේ භරය:

1. ස්වර්ඝා පිළිවෙතෙහි ඇති පහසුව, මෙම වදන් අතරින් කවර දෙයකින් ආරම්භ කළ ද හනියක් නත්.

(5475)

(353) - عن أبي أويوب رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «مَنْ قَالَ: لَا إِلَهَ إِلَّا
اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَمْ يَكُنْ لَهُ الْحَمْدُ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ، عَشْرَ مِرَارٍ گَانَ كَمَنْ أَعْتَقَ
أَرْبَعَةً أَنفُسٍ مِنْ وَلَدٍ إِسْمَاعِيلَ». [صحیح] - [متفق عليه]

(353) – නබී (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු අය්දු බෑ (රූපියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තා කරන ලදී. "කවරෙකු" "ලාංඡලන ඉල්ලේලෙහු වහ්දහු ලාජරික ලහු ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලාකුල්ලි සෙයිඉන් කදීර්" යනුවෙන් දස වරයක් පවසාසිටියේ ද ඔහු ඉස්මත්ලැගේ දරු පරපුරින් සිටි දෙනෙකු වහල්හඩියෙන් තිදහස් කළ අයකු මෙන් විය." [පූර්ව සංඝ සහිත හඳිසයකි] - [බූහත් හැමුස්ලිම් හි වත්තාවී ඇත්]

විවරණය:

කවරෙකු "ලාංඡලන ඉල්ලේලෙහු වහ්දහු ලාජරික ලහු, ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලාකුල්ලි සෙයිඉන් කදීර්" යනුවෙන් දස වරයක් පවසාසිටියේද" ... යනුවෙන් නබී (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණන් දන්වාඅත්. එහි තේරුම: සංඝලෙස නමදුම් ලබන්නට අල්ලන් හර වෙනත් දෙවියෙකු නත්. ඔහු එකීයය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නත්. සංඝලින් පූර්ණ ආධිපත්‍යය සුවිශ්දේ ඔහු සතුය. ප්‍රගංසභාවන් ආදරය සිමග වූ පසුසුමටන් ගරඩුමන් කිරීමටන් සුදුස්සූහුය. එෂදහාමුහු හර වෙනත් කිසිවකු නත්. සංඝලින්ම ඔහුට කිසිවක් අපේක්ජාත් වන්නේ

නත. කවරෝකු මෙම මහගු දික්රී පෘය දිනකට දස වර්යක් නව්‍ය නව්‍යතාන් කියවන්නේ ද ඔහු ඉඩුහීම්ගේ පූත් ඉස්මත්ල් (අලදිහිමස් සලම්) තුමණ්ගේ දරු පරපුරින් වහැලුන් සිවි දෙනෙකු තිද්‍යාස් කළ අයකුට හිමි කුසල් භාසමක කුසල් ඔහුට හිමි වන්නේය. මෙහි දී ඉස්මත්ල් (අලදිහිස් සලම්) තුමණ්ගේ පරපුර විශේෂයෙන් සඳහන් කර ඇත්තේ ඔවුන් සෙසු අයට වඩුප්‍රසිද්ධ වන බැවිනි.

හදීසයේ භරය:

1. දේවත්වය, ආධිපත්‍යය, ප්‍රගෝස්ඩ හැසුරුණ බලයෙන් අල්ලන්ව සුවිශේෂී කිරීම ඇතුළත් මෙම දික්රයෙහි මහිමය.
2. මෙම දික්රය අඛණ්ඩ ව ප්‍රච්ඡාව ද වෙන් වෙන්ව ප්‍රච්ඡාව ද එහි කුසල් ලෙබනු ඇත.

(5517)

(354) - عن أبي هريرة رضي الله عنه عن النبي صلى الله عليه وسلم قال: «كَلِمَاتَانِ حَفِيفَتَانِ عَلَى اللِّسَانِ، تَقِيلَتَانِ فِي الْمِيزَانِ، حَبِيبَتَانِ إِلَى الرَّحْمَنِ: سُبْحَانَ اللَّهِ الْعَظِيمِ، سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ». [صحيح] - [متفق عليه]

(354) – නබි (සල්ලල්ලහු අලදිහි වසල්ලම්) තුමණන් ප්‍රකාශ කළ බව අඩු භුරේයිරා(රූපයල්ලහු අන්තු) තුමාවිසින් වත්තාකරන ලදී: “දිවට පහසු, තුළත්වහි බරනි, මහකරුණිකයණන්හට ප්‍රිය මනස වදන් දෙකකි. සුබ්හන්ල්ලහු වලිහම්දිහි, -අල්ලන් ඔහුගේ ප්‍රගැසඩ් තුළින් සුවිශ්දේධය.- සුබ්හන්ල්ලහු ලේ අඩීම් - සර්වබලධීන් අල්ලන් සුවිශ්දේධය.” [පූර්ව සංඝ සහිත භාෂීයකි] - [ඛුහත් භාෂුස්ථීම් හි වත්තාවී ඇතා]

විවරණය:

කිසිදු අසිරුතුවියකින් තෙත්ව සම් අවස්ථාවකම මිනිසෙහි ප්‍රචාර සිටිය භක් වදන් දෙකක් නබි (සල්ලල්ලහු අලදිහි වසල්ලම්) තුමණන්දන්වාසිටියන. සංඝීන්ම ජ් දෙක තුළත්වහි බරන් වඩි වදන් දෙකක් වන අතර උන්තරිනර මහකරුණික අපගේ පරම්පරියණන් ප්‍රිය කරන වදන් දෙකකි.

එනම්: සුබ්හන්ල්ලහු ලේ අඩීම් - සර්වබලධීන් අල්ලන් සුවිශ්දේධය.” සුබ්හන්ල්ලහු වලිහම්දිහි, -අල්ලන් ඔහුගේ ප්‍රගැසඩ් තුළින් සුවිශ්දේධය.- යන වදන් දෙක ය. අල්ලන්ගේ පූර්ණවත්හවිය භා බලධීන්වය ඉදිරිපත් කරමින් අල්ලන්ව වර්ණනාකීම හාසියලු අඩුප්‍රඩු වලින් ඔහු ව පිවිතුරු කිරීම එම වදන් ඇතුළත් කර ගෙන ඇත.

හඳිසයේ භරය:

1. අනිමහන් දික්රය නම්, එය අල්ලන්ව පිවිතුරු කිරීම හැකුහු ප්‍රගංශවල ලක් කිරීම යන කරුණු දෙක ඒකබද්ධ වූ දික්රය වේ.
2. අල්ලන් තම ගත්තන් හට පෙන්වන ආදරයේ විශාලත්වය පහැදිලි කිරීම. ඔහු සුලු ක්‍රියවාකම පව්‍යනිලිල වශයෙන් මහන් සේ තිළිණ පිරිනමන්නය.

(5507)

(355) - عن أبي هريرة رضي الله عنه أن رسول الله صلى الله عليه وسلم قال: «مَنْ قَالَ: سُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ، فِي يَوْمٍ مِائَةَ مَرَّةٍ، حُطَّتْ حَطَايَاهُ وَإِنْ كَانَتْ مِثْلَ زَيْدِ الْبَخْرِ». [صحيف عاليه]

(355) – අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු භුරෝයිරා (රුපියල්ලෙහු අන්හු) තුමාවිසින් මෙසේ වත්තාකරන ලදී. "කවරෙක් "සුබිහනාල්ලනි වලිහම්දිහි" යනුවෙන් දිනකට සියවනාක් පවසාසිටියේ ද ඔහුගේ වර්දි මූහුදු පෙණ මෙන් තිබුණ ද මක්දමනු ලැබේ." [පූර්ව සඛක සහිත හඳිසයකි] - [බූහන් හාමුස්ලම් හි වත්තාවී ඇතා]

විවරණය:

කවරෙක් දිනකට සිය වනඩික් "සුබිහනාල්ලනි වලිහම්දිහි" යනුවෙන් පඩුසුවේ ද ඔහුගේ පෘකම් මූහුදු රු නගන විට හා කළමීම් ඇතිවන විට මතු වන සුදු පෙණ මෙන් බහුලව තිබුණ ද ඒවාමකාදමාසමඩ දෙනු ලැබේ යසී නබී (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන් දන්වසිටියි.

හදීසයේ භරය:

1. මෙම ප්‍රතිඵලය දිනක අඛණ්ඩව නොක්බකඩාහැක්මය කියවන තහත්ත්ව හිමිවනු ඇත.
2. තස්ලේභ්: සූඩ්බ්හනල්ලන් යෝගී ප්‍රච්ඡීම යනු සියලු අඩුප්‍රතිවාලින් අල්ලන්ට පිවිතුරු කිරීමය. තවද අල් භම්පු : අල්හම්පු ලිල්ලන් යෝගී ප්‍රච්ඡීම යනු ආදරය කරමින් සහ ගරුඩුහුමන් දක්වමින් පූර්ණ ගුණාග්‍රැවලින් ඔහුව ගුණ ගයනාකිරීමය.
3. මෙම හදීසයේ අදහස්, එය සූඩ් ප්‍රසාදන්ට ප්‍රතිකර්මයක් වීමය. නමුත් මහෘත්‍යයන් වනසි, ඒවා තව්බාහෙවත් පශ්චත්තය වී පසක්ෂමත්වහි නිරත විය යුතුය.

(5516)

(356) - عن أبي مالكِ الأشعريِّ رضي الله عنه قال: قال رسول الله صلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «الظُّهُورُ شَطْرُ الْإِيمَانِ، وَالْحَمْدُ لِلَّهِ تَمْلَأُ الْمِيزَانَ، وَسُبْحَانَ اللَّهِ وَالْحَمْدُ لِلَّهِ تَمْلَأُ أَوْ تَمْلَأُ - مَا بَيْنَ السَّمَاوَاتِ وَالْأَرْضِ، وَالصَّلَاةُ نُورٌ، وَالصَّدَقَةُ بُرْهَانٌ، وَالصَّبْرُ ضِيَاءٌ، وَالْقُرْآنُ حُجَّةٌ لَكَ أَوْ عَلَيْكَ، كُلُّ النَّاسِ يَعْدُونَ، فَبَاعُ نَفْسَهُ فَمَعْتَقِهَا أَوْ مُوْيِّقَهَا». [صحِّحَ - رواه مسلم]

(356) – අඛ මෙක් අල්-අජ්-අරි (රැලියල්ලේනු අන්හු) තුමාවිසින් වත්තා කරන ලදී. අල්ලන්ගේ දිනයනු (සල්ලල්ලේනු අලධිහි වසල්ලම්) මෙසේ ප්‍රකණ කළහ: පිරිසිදුකම විශ්ව්‍යයේ අඩකි. "අල්හම්දු ලිල්ලන්" (සියලු ප්‍රගංසාඅල්ලන් සතුය) යන ප්‍රකණය තුළුව පුරවනුයි. "සුබ්හන්ලේනි, වල් හම්දුලිල්ලනි" (අල්ලන් සුවිශ්‍යාදිය, සියලු ප්‍රගංසාල්ලන් සතුය) යන ප්‍රකණ දෙක අහස් භාපෙනු ඇතර ඇති දැඩුරවනුයි. සලකය ආලේක්යකි. දකාය සක්ෂියකි. ඉවසීම ප්‍රහාවකි. කුරුඳානය ඔබට සක්ෂව හොඳුවට විපක්ෂව පිහිටයි. සියලුම මිනිසුන් තම ආත්මය විකුණයි. මහු එය නිදහස් කර ගනින්වයේ න්‍යාහෙන් වින්‍ය කර ගනින්වා" [පූර්ව සඩක සහිත හැඳිසයකි] - [ඉමත් මුස්ලිම් එය වත්තකර ඇතා]

විවරණය:

වුලු භාස්නකය කිරීමෙන් වන බහිර පිරිසිදුකම සලකයේදී කෙන්දේසියක් බව නඩී (සල්ලල්ලේනු අලධිහි වසල්ලම්) තුමණන් මෙහි දන්වා සිටියි. "අල්හම්දු ලිල්ලන්" යන ප්‍රකණය තුළුව පුරවනුයි." යන කියමන ගුද්ධ වූ අල්ලන්ට ප්‍රගංසා කිරීමකි. පූර්ණ ගුණාග තුළින් ඔහුට ගුණ ගෙනකිරීම මළවුන් කෙරෙන් නළුව්වනු ලබන දිනයේ එය කිරුණු ලබ ක්‍රියවන් පිරුණු තරඹිය පුරවනු ඇත. "සුබ්හන්ලේනි වල්හම්දු ලිල්ලනි" යන ප්‍රකණය" සියලු අඩුප්‍රති සහිත ගුණාගවලින් අල්ලන්ට පිවිතුරු කිරීම සහ ඔහුට ආදරය කිරීමෙන්, ඔහුට ගරුඩුහුමන් කිරීමෙන් ඔහුගේ කිරීනියට ගැඹුපෙන පරිදි පූර්ණවත් ගුණාගවලින් ඔහු ව ගුණ

ගයනය කිරීමය. එය අහස් හා පෙනුලටි අතර පවතින දැඩිවත්තු ඇත. "සිලකය ආලේක්යකි" යන ප්‍රකණය ගත්තන්ගේ හද්වතෙහි, ඔහුගේ මූහුණෙහි, ඔහුගේ මිනිවලෙහි සහ ඔහු යළි රස්කිරීමේ දී ඇති වන ආලේක්යයි. "දක්‍ය සක්ෂියකි" එනම් දේවත්වය විශ්වීය කරන්නන්ගේ දේව විශ්වීය තහවුරු කරන්නකි. එමෙන්ම සදකඩී සදහා ලබාදී ඇති පෙනරන්දුව සහනික නොකර එයින් වළකී සිටින කුහක තහන්තන්ගෙන් ඔහුව වෙන් කරන්නකි. "ඉවසීම ප්‍රහැවකි" - එය කාස්ථී සහ කෝච්චිමෙන් වළක්වයි - සූර්යයන්ගේ ආලේක්ය මෙන් තපය හා දැඩිවන ආලේක්යක් ගෙන දෙයි. මක්නිසඳු යන් එය දුෂ්කර වන අතරම ස්වයං අරගලයක් එයට අවශ්‍ය වන බවිනි. එමෙන්ම එය ආගාකරන දැසීන් සිරගත කරන බවිනි. එහෙයින් එයට අදාළ තහන්තන් හට එය නිවරුදී දැඩිවන අඛණ්ඩව ආලේක්වත් කර මග පෙන්වනු ඇත. එය අල්ලන්ට කීකරු වීමෙහි සහ ඔහුට අකීකරු වීමෙහි ඉවසීම සහ මෙලෙටි විපත්ති සහ දුෂ්කරනා වළදී ඉවසීමයි. සබඳින්ම අල් කුරුංජානය කියවීම තුළින් හා අනුව ක්‍රියාක්‍රීම තුළින් එය ඔබට පක්ෂ ව පිහිටයි. එසේ නතාහෙන් පර්‍යන්ත නොකර, ඒ අනුව ක්‍රියානොකර එය අත්හර දුම්මෙන් එය ඔබට එරෙහි ව පිහිටයි. සියලුම මිනිස්සු වෙහෙසෙනි. ඔවුහු විසිරී යනි. ඔවුන්ගේ නින්දෙන් අවදි වෙති. ඔවුන්ගේ නොයකුන් වඩිකටයුතු සදහා ඔවුන්ගේ නිවෙස්වලින් බහුරුව යනි යසි සල්ලේලුහු අලයිහි වස්ලේලම් තුමණ්දහුම් දුන්හ. ඔවුන් අතරින් අල්ලන්ට අවනත වී සංජු මත්ගයේ ගමන් කර තම ආත්මය අපාගින්නොන් නිදහස් කර ගන්නාය වෙති. එමෙන්ම එයට විරද්ධව හාවිකති ලෙස කටයුතු කර ප්‍රසයේ වඩි අපාගින්නට ප්‍රවේශ වීමෙන් තම ආත්මය වින්න කර ගන්නා ඇය ද වෙති.

හඳිසයේ භරය:

1. පිරිසිදුකම වර්ග දෙකකි: වුලැ ගෙනීම හස්තනය කිරීම තුළින් ඇතිවන බණිර පිරිසිදුකම. ඒකදේට වඳුය පිළිගනීම, දේවත්වය විශ්වීය කිරීම හඳුහාම් ක්‍රියවින් සිදු කිරීම යනදිය තුළින් ඇතිවන අභාසන්තර පිරිසිදුකම.
2. සලකයෙහි සුරක්ෂිත ව හඳුබණ්ඩ ව නිරන වීමේ වදුගත්කම. එය මෙලෙකුවහි මෙන්ම මළවුන් කෙරෙන් නගිවුවනු ලබන දිනයේ ගත්තත ආලෙක්සයක් වේ.
3. "සදකව්" නෙතහත් දත්ත දේට විශ්වීය සහතික කිරීමේ සක්ෂියකි.
4. අල් කුර්ආනය ඔබට පක්ෂ ව හෙත්පක්ෂ ව පිහිටන බ්ලින් ඒ අනුව ක්‍රියකිරීමේ හඳුය තහවුරු කිරීමේ වදුගත්කම.
5. ඔබ ආත්මය නමුදුම් කටයුතුවලදී කත්‍යබහුල නෙකළෙහි නම්, එය ප්‍රාග්ධන්හි ඔබට කත්‍ය බහුල කරනු ඇත.
6. සම් මිනිසේකුම තම වඩිකටයුතු සිදු කළ යුතු වේ. ඒ අනුව තමන් අවනත වීමෙන් තම ආත්මය මූද්‍යවහන යුතුය. එසේ නත්‍යෙහෙන් ප්‍රාග්ධන හේතුවෙන් එය විනාශ වී යනු ඇත.
7. ඉවසීම සදහාවිද දරන්නීම සහ කුසල් බලශේෂණක්තුව අවශ්‍ය වේ. එය එතරම් පහසු කරුණක් නෙතවී.

(65004)

(357) - عن أبي هريرة رضي الله عنه قال: قال رسول الله صلى الله عليه وسلم: «لَا أَقُولُ: سُبْحَانَ اللَّهِ، وَالْحَمْدُ لِلَّهِ، وَلَا إِلَهَ إِلَّا اللَّهُ، وَاللَّهُ أَكْبَرُ، أَحَبُّ إِيَّيِّ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ». [صحيح] - [رواه مسلم]

(357) – අල්ලෙහ්ගේ දුනයක්න් (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමක්න් ප්‍රකා කළ බව අඩු භුරේයිරා(රූපයල්ලෙහු අන්හු) තුමා විසින් මෙසේ වත්තා කරන ලදී. "සඛ්‍යින්ම සුබ්හනල්ලෙහි, වල්හම්දු ලිල්ලෙහි, වලෘලෙහි ඉල්ලේලෙහු, වල්ලෙහු අක්බර් - අල්ලෙහ් සුවිශ්දේය; සියලු ප්‍රගැසාඅල්ලෙහ් සතුය; අල්ලෙහ් හර වෙනත් දෙවියකු නත්; අල්ලෙහ් අති ග්‍රේෂ්ඩය.- යනුවෙන් මාසවසයිටිම හිරි කවර තනකට උද්ධින්නේ ද එයට වඩා මා වෙන ඉතා ප්‍රියමනහයි." [පූර්ව සඩක සහිත හඳිසයකි] - [මුමණී මූස්ලිම් එය වත්තාකර ඇතා]

විවරණය:

මෙම මහගු වදන් පෙළ මගින් අල්ලෙහ්ව මෙනෙහි කිරීම මෙලෙඩ් භාජ්‍යි ඇති දු වඩාග්‍රේෂ්ඩ වන බව නඩී (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමක්න් දන්වයිටියහ. එනම්:

"සඛ්‍යින්ම සුබ්හනල්ලෙහි" (අල්ලෙහ් සුවිශ්දේය) සියලුම අඩුප්‍රත්‍යුවලින් අල්ලෙහ්ව පිවිතුරු කිරීම.

"අල්හම්දු ලිල්ලෙහි" (සියලු ප්‍රගැසා අල්ලෙහ් සතුය.) ඔහුට ආදරය කිරීම හායරුබුහුමන් කිරීමන් සමග පූර්ණවත් ගුණාග තුළින් ඔහුට පස්සුම් කිරීම.

"ලාංඡලෙහි ඉල්ලේලෙහු" සඛ්‍යිලෙස නමදුම් ලබන්නට සුදුස්සා අල්ලෙහ් හර වෙනත් කිසිවෙක් හෝකිසිවක් හෝනෙනුත්.

අල්ලෙහු අක්බර් (අල්ලෙහ් අති ග්‍රේෂ්ඩය) එනම්: සියලු දු වඩා ඔහු අති බලවත් මෙන්ම අතිගය කිරීමින්ය.

හඳිසයේ භරය:

1. අල්ලන්ව මෙනෙහි කිරීම සඳහා නන්දු කරවීම. සඛ්‍යීන්ම එය හිරැකවර තහකට උද්ධින්නේ ද ඊට වඩා ප්‍රායෝගිකය.
2. දික්ර්හි කුසල් හාසනයන් ඇති බලින් එය අධිකව මෙනෙහි කිරීමට දිරිමත් කිරීම.
3. මෙලෙඩ වින්දනයන් අල්පය. එහි පවතින ආගෙන් නින්ද්සිහාගනය.

(6211)

(358) – عن جابر رضي الله عنه قال: سمعت رسول الله صلى الله عليه وسلم يقول: «أَفْضُلُ الدُّكْرِ: لَا إِلَهَ إِلَّا اللَّهُ، وَأَفْضُلُ الدُّعَاءِ: الْحَمْدُ لِلَّهِ». [حسن] - [رواه الترمذى والنسائى في الكبرى وابن ماجه]

(358) – අල්ලන්ගේ දූනයණන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකණයට තමන් සවන් දුන් බව පවසමින් ජ්‍යීර් (රූපාල්ලෙහු අන්හු) තුමාවිසින් වත්තාකරන ලදී. "දික්ර හෙවත් මෙනෙහි කිරීම් අතරින් වඩක් උතුම් වන්නේ "ලාංඡලහු ඉල්ලල්ලන්"ය. දුඟ හෙවත් ප්‍රත්ථිතා අතරින් වඩක් උතුම් වන්නේ "අල් හම්දු ලිල්ලන්"ය." [හසන් ගණයට අයන් හඳිසයකි] - []

විවරණය:

දික්ර හෙවත් මෙනෙහි කිරීම් අතරින් වඩක් උතුම් වන්නේ "ලාංඡලහු ඉල්ලල්ලන්" (නමදුමට සූදුස්සා අල්ලන් හර වෙනත් දෙවියෙකු නත්) යන්න ප්‍රච්ඡීම බවත්, එනම් අල්ලන් හර නමදුම් ලබන්නට සූදුස්සා වෙනත් කිසිවෙකු නෙමුන් බවය. එමෙන්ම දුඟ හෙවත් ප්‍රත්ථිතා අතරින් වඩක් උතුම් වන්නේ "අල් හම්දු ලිල්ලන්" යුතු ප්‍රච්ඡීම බවත් නැඩී (සල්ලල්ලෙහු අලයිහි

වසල්ලම්) තුමණන් අපට දත්ත්වාසිටියි. එය සඛල්ලින්ම ආයිර්වදී කරන්නා ගුද්ධ වූ අල්ලන් බවත් සියලු අලංකර පූර්ණවත් ගුණාගවල හිමිකරු ඔහු බවත් පිළිගනීමය.

හදීසයේ නරය:

1. ඒකීයකරණය කිරීමේ ප්‍රකණය තුළින් අල්ලන්ව අධික ලෙස මෙනෙහි කිරීමටත් ප්‍රගෝස්ජකරමින් ප්‍රත්ථිතකිරීමටත් දිරි ගන්වයැන.

(3567)

(359) - عن خَوْلَةَ بْنِتَ حَكِيمِ السُّلَمِيَّةَ قَالَتْ: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «مَنْ نَزَّلَ مَنْزِلًا ثُمَّ قَالَ: أَعُوذُ بِكَلِمَاتِ اللَّهِ التَّامَّاتِ مِنْ شَرِّ مَا خَلَقَ، لَمْ يَضُرْهُ شَيْءٌ حَتَّىٰ يَرْتَحِلَ مِنْ مَنْزِلِهِ ذَلِكَ». [صحيح] - [رواه مسلم]

(359) – අල්ලන්ගේ දූතයණන් (සිල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) කරමින් සිටි ප්‍රකණයකට තමන් සවන් දුන් බව පවසමින් කව්චා බින්නි හකීමිස් සූලමියේය තුමිය විසින් මෙසේ වත්තාකරන ලදී. "යම් ස්ථානයකට ගෙඩි බසි "අලඟදු බිකලිමනිල්ලනින් තක්මනි මින් ජර්රි මාබලක්" යනුවෙන් කවරෙකු පවසාසිටියේ ද එම ස්ථානයෙන් ඔහු නව්තා ගමන් කරන තෙක් ඔහුට කිසිදු හනියක් සිදු වන්නේ නත්." [පූර්ව සඛක සහිත හදීසයකි] - [ඉමත් මූස්ලිම් එය වත්තකර ඇත]

විවරණය:

යම් භුමියකට ගෙඩි බස්ස විට මිනිසඩ බිය ඇති කරන සමු අනනුරුද්‍යක දැසින්ම රකවරණය ලබන ප්‍රයෝග්‍යනවත් රකවරණයක් හාආරක්ෂණික් වෙත නබා (සිල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) තුමණන්ත්ම ප්‍රප්‍රවාහ මග පෙන්වුහ. එය ඔහු ගමනක

යෙදී සිටියන්, විනෝද් වත්කවික යෙදී සිටියන්, වෙනත් යම් කරුණක යෙදී සිටියන් එක හා සමනාය. එය මහිමයෙන්, ආගිර්වදයෙන් හාපුයේස්නයෙන් පිරුණු අල්ලන්ගේ පරූරණ වදන් තුළින් සම් අඩුපැවුවකින්ම හනිදෙක, සම් ම්‍රේමකින්ම ආරක්ෂණ පත්‍රීමෙනි. එවිට ඔහු අදාළ ස්ථානයේ නවනාන් ගන්නා කළය පුරවීම ඔහුට හනි ගෙන දෙන සම් දෙයකින්ම ආරක්ෂණ ලබනු ඇත.

හදීසයේ භරය:

1. ආරක්ෂණ පත්‍රීම නමුදුමකි. එය උත්තරීතර අල්ලන්ගෙන් හෝතුහුගේ නම් හැඳුණාග තුළින් විය යුත්තකි.
2. අල්ලන්ගේ වදන් තුළින් ආරක්ෂණ පත්‍රීමේ අවසරය. සඛ්‍යීන්ම එය ගුද්ධ වූ අල්ලන්ගේ ගුණාගයකි. එය වෙනත් කවර හෝතුහුමකින් ආරක්ෂණ පත්‍රීමට වචනක්පසින් වෙනස් වුවකි. වෙනත් කිසිවකින් ආරක්ෂණ පත්‍රීම සිරක් වේ.
3. මෙම ප්‍රත්ථිතක් මහිමය හැඳුහි පවතින ආගිර්වදය.
4. දික්ර ප්‍රතිස්ථාපනය ආරක්ෂණ පත්‍රීම: ගන්තකුහුට අන්වන සියලුම හනිදෙක දැසින් ආරක්ෂණ ලැබීමට හෝතුවක් වේ.
5. අල්ලන් හර දමසීන්නුන්, මන්තු ගුරුකම් කරන්නන්, නපුරු බලවතුන් හැඳුවන් වෙනත් අයගෙන් ආරක්ෂණ පත්‍රීම අර්ථ ගුනය, නිෂ්ප්‍රලය.
6. තම දේශය තුළ හෝමනක දී හෝම් ස්ථානයකට ගෙවී වුළුනු කෙනෙකුට මෙම ප්‍රත්ථිත ප්‍රකා කිරීම ආගමනුගත කරන ලද්දකි.

(360) - عَنْ أَيِّ حُمَيْدٍ أَوْ عَنْ أَيِّ أَسِيدٍ قَالَ: قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ فَلْيَقُلْ: اللَّهُمَّ افْتَحْ لِي أَبْوَابَ رَحْمَتِكَ، وَإِذَا خَرَجَ فَلْيَقُلْ: اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنْ فَضْلِكَ». [صحيح - رواه مسلم]

(360) - අල්ලන්ගේ දූතයක්න් (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) ප්‍රකණ කළ බව අඩු නුමෙයිදී හෝ අඩු උසේයිදී තුමා විසින් මෙසේය් වන්තා කරන ලදී. "මල අතරින් කිසිවෙකු හෝ මස්ජීදයට පිවිසි විට, ඔහු "අල්ලනුම්මලනහ්ලී අඩ්වඩ රහ්මතික" යයි ප්‍රචිසිය යුතුය. ඔහු පිටත් වූ විට "අල්ලනුම්ම ඉන්නී අස්අලුක මින් ගල්ලික" යයි ප්‍රචිසිය යුතුය." [පුරුෂ සභක සහිත හදිසයකි] - [ඉමත් මුස්ලිම් එය වන්තකර ඇත]

විවරණය:

මස්ජීදයට පිවිසෙන අවස්ථාවේ "අල්ලනුම්මලනහ්ලී අඩ්වඩ රහ්මතික" යනුවෙන් ප්‍රත්ථිතා කරන මෙන් නඩි (සල්ලල්ලහු අලයිහි වසල්ලම්) තුමණක්න්ම සමුහය පෙන්වාදුන්හ. එහි දී අදාළ තාහැන්තා අල්ලන්ගේ කරුණකිට හේතුවන සභක සිලසා දෙන මෙන් උත්තරීතර අල්ලන්ගෙන් ඉල්ලාසිටියි. එමෙන්ම බහුර වන්නට අපේක්ෂා කළ විට ඔහු: "අල්ලනුම්ම ඉන්නී අස්අලුක මින් ගල්ලික" යනුවෙන් ප්‍රචිසිය යුතුය. එහි දී අල්ලන්ගේ හන්සයෙන් හා හලෝ (අනුමත) පෙශ්ණයෙන් තමන්ට උපතත කරන මෙන් ඉල්ලාසිටියි.

හදිසයේ නරය:

1. මස්ජීදයට පිවිසෙන අවස්ථාවේ මෙන්ම ඉන් පිටත යන අවස්ථාවේ ප්‍රත්ථිතකිරීම සනුවුද්යකය.

2. පිවිසීමේදී ආයිර්වදය හඳුවලීමේදී භණයය මෙනෙහි කිරීම මෙහි විශේෂ කරුණකි. සඛ්‍යාච්‍යාලා පිවිසෙන්නා අල්ලන් වෙත හැකුහුගේ ස්වර්ගය වෙත සම්පූර්ණ කරවන කරුණුවල කත්‍යබහුල වේ. ඒ අනුව එහි රහ්මන් හෙවත් කරුණුව මෙනෙහි කිරීම ඇත. ඔහු පිටව යන විට අල්ලන්ගේ භණයය තුළින් පෙශ්ණය සෙයාමහපෙනුවේ සඳහා පිවිසීමේදී එහි මෙනෙහි කර ඇත.
3. මෙම ප්‍රත්ථිත්‍යාමස්ථීදයට පිවිසීමට අපේක්ෂකරන අවස්ථාවහි භාංත් බහුරුව යන්නට අපේක්ෂකරන අවස්ථාවහි පවසනු ලබන ප්‍රත්ථිත්‍යාමවේ.

(65092)

(361) - عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُمَا أَنَّهُ سَمِعَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: «إِذَا دَخَلَ الرَّجُلُ بَيْتَهُ، فَذَكَرَ اللَّهَ عِنْدَ دُخُولِهِ وَعِنْدَ طَعَامِهِ، قَالَ الشَّيْطَانُ: لَا مَيِّتَ لَكُمْ، وَلَا عَشَاءَ، وَإِذَا دَخَلَ، فَلَمْ يَذْكُرِ اللَّهَ عِنْدَ دُخُولِهِ، قَالَ الشَّيْطَانُ: أَذْرَكُمُ الْمَيِّتَ، وَإِذَا لَمْ يَذْكُرِ اللَّهَ عِنْدَ طَعَامِهِ، قَالَ: أَذْرَكُتُمُ الْمَيِّتَ وَالْعَشَاءَ». [صحيح] - [رواه مسلم]

(361) - නඩි (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණන් කළ ප්‍රකාශනයකට තමන් සවන් දුන් බව පවසමින් ජඩිර් ඉඩිනු අඩිල්ලන් (රූපියල්ලනු අන්හුම) තුමාවිසින් මෙසේ වත්තකරන ලදී: “මිනිසා තම නිවසට පිවිසෙන විට, ඔහු පිවිසෙන අවස්ථාවේදී භා ඔහු ආහර ගන්නා අවස්ථාවේදී අල්ලන්ට මෙනෙහි කළේ නම්, ජෙයිනන් (ඔහුගේ සයැයින් දෙස බල): ‘නුඩිලත නවකනාන් නත්. නුඩිලත රත් ආහරයන් නත්.’ යයි පවසයි. තමන් ඔහු පිවිසෙන විට, අල්ලන්ට මෙනෙහි නොකළේ නම් ජෙයිනන්: ‘නුඩිලානවකනාන් රත් ආහරයන් ලබුවෙහුය’ යයි පවසයි. [පූර්ව සඩක සහිත භාෂ්යකී] - [ඉමත් මුස්ලිම් එය වත්තකර ඇතා]

විවරණය:

නිවසට ඇතුළු වීමට භා ආහර ගනීමට පෙර අල්ලන්ට මෙනෙහි කරන මෙන් නඩි (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණන් අන්තර් කළහ. යමෙකු නිවසට ඇතුළු වන අවස්ථාවේදී භා ආහර ගන්නා අවස්ථාවේ 'බිස්ම්ල්ලෑන්' යනුවෙන් පවසා අල්ලන්ට මෙනෙහි කළ විට, ජෙයිනන් තම මිතුරන්ට: 'උත්තර්තර අල්ලන්ට සිහිපත් කරමින් නුඩිලතෙන් ආරක්ෂණ පතු තනත්තතුග් නිවෙසහි නවකන් හෝ ආහර කිසිවක් නුඩිලත නත්' යයි පවසීය. තම නිවසට ඇතුළු වන මිනිසා එසේ ඇතුළු වන අවස්ථාවේ හෝ ආහර ගන්නා අවස්ථාවේ හෝ අල්ලන්ට සිහිපත් නොකළේ නම්, ජෙයිනන් තම සහයකයින්ට: 'සඛ්‍යීන්ම

එම නිවසේහි තැවකන් භාරතී හේත්න තමන් ලබනු ඇතැයි පවසායිවියි.

භාදීසයේ තාරය:

1. නිවසට ඇතුළු වන අවස්ථාවේ භාෂාහර ගන්නා අවස්ථාවේ අල්ලන්ව මෙනෙහි කිරීම සනුවුද්‍යකය. හේතුව, උත්තරීනර අල්ලන්ගේ නමය සිහිපත් කරනු නොලැබුවේ නම්, ජෙයිනන් එම නිවේශ්වල රත්තිය ගත කරන අතර එහි වසියන්ගේ ආහර අනුහාව කරනු ඇත.
2. මිනිසන්ගේ ක්‍රියකරකම්, ඔහුගේ හසිරීම් හූමුහුගේ සියලු කටයුතු ගත ජෙයිනන් මන බලමින් සිටියි. ඔහුට අල්ලන්ව සිහිපත් කිරීමට අමතක වූ සතින් ජෙයිනන් තම අරමුණ ඔහුගෙන් ඉෂ්ට කරගනු ඇත.
3. අල්ලන්ව මෙනෙහි කිරීම ජෙයිනන්ව පළවහරනු ඇත.
4. සම් ජෙයිනනුවෙකුටම අනුගමකයින් භයාහයකයින් සිටිති. ඔවුනු ඔහුගේ ප්‍රකාශය තුළින් ඔවුන් සනුවු වන අතරම ඔහුගේ නියෝජ්‍ය පිළිපිටිති.

(3037)

Table of Contents

පෙරවදින	1
සියලු ක්‍රියාත්මක පිහිටුවෙන් වේනත් අනුච්චය. සම් පුද්ගලයකුටම ඔහු පතන දැඟැත	3
“කවරෝ අපගේ කරණක එහි නොති දෙයක් අලුතින් සිදු කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නයි	5
ඉස්ලම් යනු ‘නමදුමට සුදුස්සස්ලේන් භර වෙනත් දෙවියකු නොති බවත් සඛල්‍යීන්ම මූහම්මද් අල්ලේන්ගේ ද්‍රානයක් බවත් ඔබ සක්ෂි ද්‍රීම, සලක් ඉවු කිරීම, සකන් දීම, රමුන්හි උපව්‍ය රැකීම, දේව නිවහනෙහි භාෂ් වන්දනා ඉවු කිරීමට හකියා දරන්නේ නම් එහි ගෙස් භාෂ් වන්දනාව ඉවු කිරීම	7
“කරණු පහක් මත ඉස්ලමය ගෙඩි නැඟී ඇත	13
අල්ලේන්ට හිමි විය යුතු, තම ගත්තන් මත ප්‍රතිරෙන වගකීම වනුයේ, ඔහුට නමදුම් කිරීම හකිසිවක් ඔහුට ආදේශ නොකිරීමය. ගත්තන්ට හිමි විය යුතු, අල්ලේන් මත ප්‍රතිරෙන වගකීම වනුයේ ඔහුට කිසිවක් ආදේශ නොකරන තහන්තන් භට	15
කවර හෝත්තකු ‘ලෘඛලන ඉල්ලේලේනු වෘත්තන් මූහම්මදන් රජුල්ලේන්’ - නමදුමට සුදුස්සස්ලේන් භර වෙනත් දෙවියකු නත. සඛල්‍යීන්ම මූහම්මද් ඔහුගේ ද්‍රානයක්වී - යයි තම හදවතින්ම අවිංක ලෙස සක්ෂි දරන්නේ ද අල්ලේන් ඔහුට අපහින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත	18
“කවරෝ ‘ලෘඛලන ඉල්ලේලේනු’ යයි ප්‍රතිසස්ලේන් භර නමදුම් ලබන අනෙකුත් දැඡැනික්ෂේප කළේ ද, ඔහුගේ බනය සහ ඔහුගේ ජ්විතය (අහිමි කිරීම) තහනම් වන්නේය. ඔහුගේ විනිශ්චය අල්ලේන් මත ප්‍රතිනු ඇත.”	22
කවරෝ අල්ලේන්ට ආදේශ නොකර මිය ගියේ ද ඔහු ස්වර්ගයට පිවිසේයි. කවරෝ අල්ලේන්ට යමක් ආදේශ කර මිය ගියේ ද ඔහු අපහින්නට පිවිසේයි” යයි ප්‍රතිස්සාහ	24
කවරෝ අල්ලේන් භර දම්යම් ආදේශයකට ඇරුයුම් කරමින් සිටිය දී මිය ගියේ ද ඔහු අපහින්නට පිවිසිය	26
සඛල්‍යීන්ම ඔබ ආගම් ලත් ජන පිරිසක් වෙන යන්නොහිය. ඔබ ඔවුන් වෙන ගියෙහි නම් ‘නමදුමට සුදුස්සස්ලේන් භර වෙනත් දෙවියකු නොති බවට භා සඛල්‍යීන්ම මූහම්මද් අල්ලේන්ගේ ද්‍රානයකට සක්ෂි දරන මෙන්’	28

- මලවුන් කෙරෙන් නඩුවුවනු ලබන දිනයේ මත්‍ය මදිහත්වීම ලබන්නට
මිනිසුන් අතර ව්‍යක්ති හානාවන්තයවනුයේ තම හදුවතින් හසිනින් අවංකවම
'ලොලන ඉල්ලේනු' (නමුදුමට සූදුස්සාල්ලන් හරු වෙනත් දෙවියකු නතා) යෝ
පවසන්නය 31
- "ර්මන් හෙවත් දේව විශ්වසය ගැඹුන්තාගැණනකි. -නතාහෙත් හඳු
ගණනකි. ජ්වෘතරින් ව්‍යක්ති උතුම් වනුයේ 'ලොලන ඉල්ලේනු' යන
ප්‍රකාශයයි. ජ්වෘතරින් ව්‍යක්ති පහළම මට්ටම වනුයේ හනිදියක දැම්ගයෙන්
ඉවත් කිරීමය 33
- "බරපතල පසය කුමක්දැයි මම අල්ලන්ගේ දිනයන් (සල්ලේනු අලයිහි
වසල්ලම්) තුමගන් විමසුවෙමි. එතුමා "අල්ලන් ඔබව මවතිබියදී ඔබ ඔහුට
ආදේශ කිරීමය" 35
- මම හවුල්හඩියෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෙශීත වෙමි.
කටරෙකු මසුමග, මූර්ඛ වෙනත් අයකු හවුල්කරමින් යම් ක්‍රියවික් කලේ ද
මම ඔහු හාමහුගේ හවුල්හඩිය අත්හර දම්මි 37
- 'මුළුනික්ශේප කළ අය හරු, මත්‍ය සේසු සමුහයසියල්ලෙක් ස්වර්ගයට
පිවිසෙනි 38
- කිතුනුවන් මර්යම්ගේ ප්‍රතාණුවන් අතිශයෙක්නියෙන් ප්‍රගංසකළක් මෙන්
තුම්බම්පතියෙක්නියෙන් ප්‍රගංසානෙකරන්න. සඛ්‍යාන්ම මම ඔහුගේ
ගත්තෙකු පමණි. එබ්‍රින් තුම්බාදේව ගත්තාදේව දිනයාලෙස පවසන්න..... 40
- "ඔබ අතරින් කිසිවකු හෙක්හුගේ දරුවෙ, ඔහුගේ පියඟ හසියලුම මිනිසුන්ට
ව්‍යක්ති ඔහුට පිය මනසයකු වන තෙක් ඔහු දේවත්වය විශ්වස කරන්නෙකු
වන්නේ නතා." 42
- "මෙහුම්බ අත්හර දමු දශන තුම්බමගේන් විමසීමෙන්) මසන්හර දමනු.
තුම්බව පෙර විසුවන් විනාන වූයේ ඔවුන් අධික ලෙස ප්‍රශ්න විමසසිටි හෙයින්
හන්තිවරුන් පිළිබඳ ඔවුන් මතභේද ඇති කරගන් හෙයිනි 44
- මහනා එක් වක්‍යාපයක් හෙත්වා එය තුම්බානුවන් කරන්න. ඉස්රේල් දරුවන්
ගත්ත කනකරන්න, වරදක් නතා. නමුත් කටරෙකු උච්චනාවන්ම මාකරෙහි
බෙනැඡවසසිටියේද අපසින්නේ ඔහුගේ අසුන ඔහු වෙන්කර ගනින්වා..... 47
- මිනිසෙකු තම නිදියහනේ වත්තිර සිටිය දී ඔහු වෙන මහනා හඳුසයක් ලැඟවිය
හකි නොනැවා ද. එවිට ඔහු අප අතර හාමබ අතර අල්ලන්ගේ ග්‍රන්ථය 49

යුද්ධෙව්වන් භකිතුතුවන් මත අල්ලන්ගේ දෙසක්ම වෛචා ඔවුහු ඔවුන්ගේ නැඩරන්ගේ මිණිවලවල් දේවස්ථන බවට ගත්තෙයේ 51
අහෝත්දවියනී, මත්ගේ මිනිවල ස්මරකයක් 53
නූඡලන්ගේ නිවෙස් මිනිවලවල් බවට පත්කර නොහැන්න. මත්ගේ මිනිවල සමරමක් බවට පත්කර නොහැන්න. මාවත නූඡලසුලවක් (ආයිර්වදී) පවසන්න. ඩේතුව සඛ්‍යාන්ම නූඡලපාවසන සලවනය නූඡලක්වර ස්ථනයක සිටිය ද මාවත ලැංඩනු ඇත 54
ඔවුන් ජන සමූහයකි. ඔවුන් අතර දහුම් ගත්තෙකු හොඳුම් මිනිසකු හොමිය ගිය විට ඔහුගේ මිනිවල මත ඔවුහු දේවස්ථන ඉදි කළේය 56
ඡාල අතරන් කිසිවෙකු සම්ප මිතුරෝකු වීමෙන් අල්ලන් වෙන මම නිදේස් වූයෙමි. ඩේතුව සඛ්‍යාන්ම උත්තරීතර අල්ලන් ඉඩුම් (අලියිහිස් සලකී) තුමක් සම්ප මිතුරෝකු ලෙස තෙර්හන් සේම මත් ද සම්ප මිතුරෝකු බවට ඔහු තෙත් ගෙන ඇත 59
“අල්ලන්ගේ දුනයන් (සල්ලලේලෙහු අලියිහි වසල්ලම්) ”මක්වර කරුණක් මත ඡාවෙශී ද එකරුණ මතම මූබවත් යැඩිය යුතු නෙත්විද? යම් පිළිරුවක් වී නම් ඡාල එය විනාය තෙකර හොස්ම ගෙව්වනීය සෙනුහානක් වී නම්, එය සමතලා තෙකර හොස්න් භර තෙහැමත්ත් ඇත 61
“අසුහවදාය දේවන්වයට ආදේශ කිරීමකි. අසුහවදාය දේවන්වයට ආදේශ කිරීමකි. අසුහවදාය දේවන්වයට ආදේශ කිරීමකි. -නුන්වරක්- ” අප අතරන් එහි තෙව්මෙන කිසිවෙකු නත්. නමුත් අල්ලන් මත සියල්ල භරකිරීම නුත්තින් ඔහු එය පහකරනු ඇත 63
“අගුහවදාය කියන්නාසාජුහවදා පවසන මෙන් විමසස්සේ කියනු ලබන්නාහෝ පේෂන්හිසවදායනාපේන්හිසය ගතා විමසස්සේ කියනු ලබන්නාහෝත්තුනියම් කරන්නාසාජුනියම් කරන මෙන් විමසස්සේ නුත්තියම් කරනු ලබන්නය ගඟ ගසන්නය අප අතරන් තෙව්න්නේය 65
“ආසදාය හොස්ජුහවදාය නත්. නමුත් සුහවදාය මසනුව කරවයි. සුහවදාය කුමක්දසී ඔවුහු විමසුවෙයේ. ‘දහුම් වචනය’ යසී එනුමතණස්ථුත්සුහ 67
“ඔබේ පරමධිපතියන් පවුසු දේ ඡාල දන්නවද?” යසී විමසුහ. ඔවුහු: ‘මතාවීන් දන්නේනැජ්ලන් සහ ඔහුගේ දුනයයා” යසී ඔවුහු පිළිතුරුදුන්නෙයේ. එනුමතණස්ථුත්සුහ “මත්ගේ ගත්තන් අතරන් මත්ස්‍යා කරන අය සහ මුළුතික්ෂේප කරන අය උදාය වරුව් ලබාවෙයේ 69

කවරෙකු සුර එල්ලන්නේද සඛලින්ම ඔහු අල්ලන්ට ආදේශ කලේය	72
"සඛලින්ම මත්තීම්, සුරය එල්ලීම් හටගි ගුරකම් සිරක් හෙවත් දේව ආදේශයකි."	73
කවරෙකු සස්නර කරයෙකු වෙන පමිණ ඔහුගෙන් යමක් විමසසිවින්නේද ඔහුට දින හතළිහක සලකය පිළිගනු නෙරුඛන්නේමය."	76
කවරෙකු අල්ලන් තෙවන දැමන දිවුරසිලියේද, සඛලින්ම ඔහු අල්ලන්ට ප්‍රතික්ෂේප කලේය. එසේ නතාහෙත් දෙවියන්ට ආදේශ තබුවේය.....	77
"කවරෙකු අමනුවත්පිළිවෙන්) මත දිවුරසිලියේද ඔහු අප අතරින් කෙනෙකු නෙත්වී."	79
අල්ලන් මත දිවුරප්‍රච්චාම. - අල්ලන් අභිමත කලේ නම් - සඛලින්ම මම යමක් කිරීමට දිවුරප්‍රසු ව ර්ට වච්චය තෙවන වෙනත් යහපතක් දුටුවේ නම් එම යහපත ගෙනවින් මත්ත දිවුරුම වෙනුවෙන් මම සමඟ අයදු සිටිමි."	81
අල්ලන්ගේ අභිමතය පරිදින් මේ පුද්ගලයෙන් අභිමතය පරිදින් විය" යයි නෙපවසන්න. එනමුන් (පළමුව) 'අල්ලන්ගේ අභිමතය පරිදි භාපසු ව මේ පුද්ගලයෙන් අභිමතය පරිදි විය' යනුවෙන් පවසන්න."	85
'ඔබ කෙරෙහි මකියවන වචක්ම හයනක කරුණ වනුයේ කුඩානුයේ ශිරක්ය'. ඔවුනු: 'අහෝස්ල්ලන්ගේ දූනයනුති! කුඩානුයේ ශිරක් යනු කුමක් ද?' යයි වීමසුවෙක්: එනුමතනාම්මූලික්වීවති	87
"මිනිසේක් මිනිසේකුට දුෂ්චරිකම ගතා වෙද්දනානෙකළ යුතුයි. දේව ප්‍රතික්ෂේප (කුණ්ට්) ගතා වෙද්දනානෙකළ යුතුයි. (එසේ වෙද්දනාවිට ලක්වා) අදාළ පුද්ගලයා එලෙස තෙවී නම්, එය ඔහු වෙනම හඳු එනු ඇත."	89
"පනයාතර කරුණු දෙකක් පවතී. ඒ දෙක ඔවුනට දේවත්වය ප්‍රතික්ෂේප කිරීම ඇති කරනු ඇත. එනම්: පෙළපත සම්බන්ධයෙන් දෙසේ නඟීම හාමිය ගිය ඇත්තන් මත මෙර දී විලුහ දීමය."	91
"නුම්ලෙන්වුවල් මත ව්‍යී තෙවනු. ඒ දෙසට හඳු සලක් ඉටු තෙකරනු.....	92
"සුනබයෙක් හෝජ්පයක් හෝස්ති නිවෙසකට මලක්වරුන් පිවිසේන්නේ නතා සම්බන්ධතාවින් පවත්වන්නේ නතා."	94
"සුනබයෙක් හෝස්ති නුවක් හෝස්ති කණ්ඩාමක් සමග මලක්වරුන් සම්බන්ධතාවින් පවත්වන්නේ නතා."	96

ඔබ අතරින් යමෙකු වෙන ජේසිතන් පම්‍රිණ: "මෙසේ මඩ්ටොවී කවුද? එසේ මඩ්ටොවී කවුද? අවසනයේ ඔබේ පරමයිපති ව මඩ්ටොවී කවුද? යයි විමසසිරියි. එය ඔහුට ලගාඩු විටෙක, ඔහු අල්ලෙහිගෙන් ආරක්ෂා පතාඉන් වළැකි සිටිය යුතුය 97

යමෙක් මත්ග් වලි (මිනුරු) ට සනුරුකම් කළේ නම්, මම ඔහුට විරද්ධිව යුද්ධ ප්‍රකාන කරමි. මත්ග් ගන්නා, ඔහුට නියම කරනු ලබූ දැයින් මට වචන් ප්‍රියමන් කටයුත්තකින් ඔහු මාවතට සම්ප වෙයි 99

ඔබ සම අල්ලෙහිට භක්තිමත් ව (ඔහු පිළිබඳ සිහියෙන්) කටයුතු කළ යුතුය. (කළ ජනික) ඉතියෝජියනු වහාලෙකු වුව ද ඔහුට සවන් දිය යුතුය. අවනත විය යුතුය. මගෙන් පසු ඔබ දරුණු ලෙස ගුවම් දකිනු ඇතු. එහෙයින් ඔබ මත්ග් සුන්නඩ් හායහමග ලබූ 'අල්-කුලොස්ටර් ර්සිදුන් හෙවත් (ප්‍රධන) පැණකයින්ගේ සුන්නඩ් පිළිපදිනු 103

"කවරෙකු අවනත වීමෙන් බජාර වී, ප්‍රජකටන් වෙන්ව ගෙස් මිය යුතුනේද ඔහු අඟුන කැඳුයේ මිය ගිය අයකු මෙන් මිය ගෙස් ඇතු 106

"කවර හෝගත්තෙකුට අල්ලෙහි යටත් වස්සියන් පැණනය කිරීමට සළස්ව, ඔහු මිය යන දින ඔහුගේ යටත් වස්සියන් රවවසිටි තන්න්වක මිය යන්නේ නම්, අල්ලෙහි ඔහුට ස්වර්ගය තහනම් කරනු මිස වෙනත් කිසිවක් නතු." 109

"සඛලින්ම තුඩුලුමන නයකයින් ක්‍රියක්මක වනව්‍යානි. තුඩුලුමවුන්ගේ ඇතුම් ක්රියවන් භාඥනාන්නෙහුය. තවද තුඩුලුසිලිකුල් කරන්නෙහුය. කවරෙකු හඳුනායන්නේද සඛලින්ම ඔහු නිදෙස් විය. කවරෙකු පිළිකුල් කළේ ද ඔහු ආරක්ෂා විය. නමුන් කවරෙකු පිළිගෙන අනුගමනය කළේ ද ඔහු විනා වී යනු ඇතු 110

"සඛලින්ම මගෙන් පසුව බලපෑම් හානුඩුලුසිලිකුල් කරන කටයුතු සිදුවනු ඇතු." 'අහෙස්ලෙහිගේ දූතයනුනි, ඔබ අපට නියෙන් කරනුයේ කුමක්ද?' යයි ඔවුනු විමසසිටියෙයි. එනුමා "තුඩුලුමන ප්‍රවිරුණු වගකීම් තුඩුලුව කරමින් තුඩුලු හිමි දෘජ්ලෙහිගෙන් ඉල්ලයිමය." යයි ප්‍රචුජහ 112

"තුඩුලුසුම කෙනෙකුම මෙහෙයවන්නෙකි 115

"අහෙස්ලෙහි! කවරෙකු මත්ග් සමූහයේ යම් කටයුත්තක් හරව සිටගෙන, ඔවුන් මත දුෂ්කරනයැනි කරන්නේද ඔබ ද ඔහු මත දුෂ්කරනයැනි කරනු මතාව. තවද කවරෙකු මත්ග් සමූහයේ කටයුත්තක් හරව සිටගෙන ඔවුන් සම්බන්ධයෙන් මුළු ලෙස කටයුතු කරන්නේද ඔහු සම්බන්ධයෙන් ද ඔබ මුළු ලෙස කටයුතු කරනු මතාව." 117

“දහම උපදෙසකි	118
එහි විවිධ අර්ථයන්ගෙන් යුත් දූෂණුගමනය කරන්නන් ඔබ දුටු විටෙක, අල්ලන් නම් කර ඇත්තෙක්වුහුමය. තුඩෙකුවුන්ගෙන් ප්‍රවේෂම් වන්න.....	122
ඔබ අතරින් කිසිවකු හෝම් පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම්, ඔහු එය ඡැහුගේ අතින් ව්‍යුත්වීය යුතුය. (එයට) ඔහු අපේක්ජන් වූයේ නම්, එවිට ඡැහුගේ දිවෙන් ද (එයට ද) ඔහු අපේක්ජන් වූයේ නම්, ඔහුගේ හදවතින් ද විය යුතුය. එය ඊමන් හෙවත් දේව විශ්වාසයේ අවමම තිලයයි.....	126
“අල්ලන්ගේ සීමඩින් තුළ ස්ථ්‍යිරව සිටින්න භාජනී ව්‍යුතන්න උපමඩ නඩක (ස්ථ්‍යිරයක් සඳහා) කුසපත් අදින පිරිසක් මෙති. පසුව ඔවුන්ගෙන් පිරිසක් එහි ඉහළ කෙටස ද තවත් පිරිසක් එහි පහළ කෙටස ද ලබයන්තේය	129
“කටරෙකු යහමග වෙත ඇරුම් කලේ ද ඔහුව අනුගමනය කළවුන් සතු කුසල් භාසමන කුසල් ඔහුට ද හිමිවනු ඇත. ඔවුන්ගේ කුසල්වලින් කිසිවක් එය අඩු කරන්නේ නතු.....	132
කටරෙකු යම් යහපතක් වෙත මග පෙන්වන්නේ ද එය සිදු කළ තහත්තාග් ප්‍රරතිඵල මෙන් ඔහුට ද හිමිවනු ඇත.....	134
අල්ලන් මත දිවුරුපවසම්. ඔබ තුළින් එක් මිනිසේකුට අල්ලන් මග පෙන්වන්නේ නම් එය රතු ඔවුවන් ලබාමට වඩාලට උනුම වන්නේය” යයි ප්‍රඩීප්පාහ	136
“කටරෙකු යම් සමඟයක් අනුකරණය කරන්නේ ද ඔහු ඔවුන් අතරින් කෙනෙකි.”	140
“මිනිසනම කළයනු මිනුරත්ග් දහම මත සිටිය. එබැඩින් ඔබ අතරින් කිසිවකු හොත්වෙනාම කළයනු මිනුරන් වන්නේ කවුරුන්දයි මනවින් බලන්වා”.....	142
මෙම කරණ රත්තිය භූහවල ලගෙන සම් තහකටම පත්‍රීර් යනු ඇත. මඟි ගබේරින් තනු කිසිදු නිවසක් හොතුව භමින් තනු කිසිදු නිවසක් හොස්ල්ලන් එහි මෙම දහම ප්‍රවේශ කරනු මිස නතු. එය බලවත් ගෙණවයකින් හෝ අපහස්‍යන්මක නින්ද්විකින් හොසිදු වනු ඇත. ගෙණවයයි, එමගින් අල්ලන් ඉස්ලමය උසස් කරයි. අවමනයයි, එමගින් අල්ලන් දේව ප්‍රතික්ෂේපය නින්ද්විට පත් කරයි.....	144
මූහම්මද්ගේ ඒවිනය කවුරුන් සන්නකයේ ඇත්තේ ද ඔහු මත දිවුරමින්, යුගේද් හොසිනුනු ප්‍රජ්‍ය අතරින් කිසිවෙකු හොතුයනා අසානමුන් මකවර	

කරුණක් සමග එවනු ලබවේ ද ඒ ගනා විය්වහාර සහතික නෙකර (එම තන්වයෙන්ම) මිය ගියේ ද ඔහු අපත්‍ය පුද්ගලයින් අතරන් කෙනෙකු විය....	146
"අහෝමිනිසුනි! ආගම විෂයෙහි අතිශයෙක්නිභාවයෙන් (අන්තව්‍යයෙන්) පරිස්සම් වන්න. සඛ්‍යීන්ම ඔබට පෙර සිටියවුන් විනාන කර දූෂ්‍යවේ ආගම විෂයෙහි අතිශයෙක්නියයි.....	148
සඛ්‍යීන්ම අන්තව්‍යයෙක්නිනා වූවේස්.....	150
යුදේව්‍යන් අල්ලන්ගේ උදහසට ලක් වූ පිරිසකි. කිතුනුවන් නෙමුනා ගිය පිරිසකි.....	151
අහස් සහ මහපෙනුවේ ම්‍යුම්ට වසර පනස් දහසකට පෙර අල්ලන් ම්‍යුම්වල ඉරණම (පෙර නියමයන්) නියම කළේය.....	152
අල්ලන්ගේ දූනයන්ස්සල්ලේසු අලයිහි වසල්ලම්) අපට මෙස් පවසා සිටියහ. එනුමක්‍රියාවන් භාස්‍යනාවකු වූහ. "සඛ්‍යීන්ම ඔබ අතරන් කිසිවෙකු නොවේ මෙවැව්‍යන් ම්‍යුම් ඔහුගේ මවගේ කුස තුළ දින හතුවිහාක් ගුණුණු බිඳුවක් සේ එක්කසු කරනු ලැබේ.....	154
ඔබ අතරන් කිසිවෙකු නොවැව්‍යනු වෙත ඔහුගේ පඩිහන් පටියට වඩා සම්පයන් ස්වර්ගය පිහිටයි. එමෙන්ම අපහින්න ද පිහිටයි	157
තන්හා ආගබින්ගෙන් අපහින්න වට වී ඇත. විපත්තිවලින් ස්වර්ගය වට වී ඇත	158
අල්ලන් ස්වර්ගය හෘපහින්න මඩු කල්හි ජීබිරිල් අලයිහිස් සලකී ස්වර්ගයට යැඩිය.....	160
ඔබ සතු ගින්න අපහින්නෙන් හත්ත්තුවන් එක් කෙටසකි	164
අල්ලන් ප්‍රේවිය අල්ලයනියි. ඔහුගේ දකුණු අතින් අහස් තුනී කර දමයි. පසුව ඔහු "මම රජ වෙමි! පෙනුම් රජවරු කෙනහ්ද? යයි වීමසයි	165
මලවුන් කෙරෙන් නඩුවුවනු ලබන දිනයේ දරුණුනම දඩුවමට ලක්වන්නේ අල්ලන්ගේ ම්‍යුම්කට සමන යමක් කිරීමට උත්සන කරන්නන් වෙ...	166
මණග් ආත්මය ක්වුරුන් සන්නකයේ ඇත්තේ ද ඔහු මත දිවුරුපවසම්. මරිය තුමියගේ පුත් (පේෂුස්) නුදුරේදීම ඔබ අතර සඩරණ පරුකයෙකු ලෙස පහළ වනු ඇත. කුරුසාය කඩාලගරන් මරුපීසියාමුස්ලම් නෙබ්න අයගෙන් ලබන් බද්ද) අහෝසී කරනු ඇත. එවිට මූදල් බහුල වන අතර කිසිවෙකු පුණුසඩර හාත නෙහනු ඇත.....	168

- ඔබ 'ලුණ ඉල්ලේන්' (නමුදුමට සූදුස්සයාල්ලන් භර වෙනත් කිසිවකු නත්) යයි පවසන්න. මලවුන් කෙරෙන් නඩුවුවනු ලබන දිනයේ ඔබ වෙනුවෙන් ඒ ගන මමසක්ම් දරමි 170
- මණග් තවකය මසක ගමන් කරන දුරකි. එහි ජලය කිරී ප්‍රාග්ධට වඩිසුදුවන් වේ. එහි සුගන්ධය කස්තුරියට වඩිසුදුවදත් වේ 172
- මරණය කළ සුදු මිශ්‍රන් බෙඟ්වෙකුගේ හඩියෙන් ගෙනඩින් තබනු ලැබේ 174
- "සඛ්‍යාලීන්ම තුඡලයාල්ලන් වෙන ප්‍රචිරය යුතු නියම අයුරින් පවරවිය්වසය තබන්නෙනු නම්, උදෑසන හිස් බැඩින් ගෙස් සවස පිරුණු බැඩින් පම්‍රිණෙන පක්ෂීය පෙෂ්ණය කරනු ලබන්නක් මෙන් තුඡලද පෙෂ්ණය කරනු ලබනු ඇත." 177
- ආයෝගිවාද දෙකක් ඇත. ජනයාත්‍රින් බහුතරයක් දෙනස් දෙකෙහි අලේ ලබන්නේමති. එනම්: නිරෝක්ම හඩිවේකයයි 179
- "වහනයේ ගමන් කරන්නාපාමනින් යන්නබත්, පාමනින් යන්නඩඩි වී සිටින්නබත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලකී පවසනු ඇත." 180
- මණග් ගත්තනි! අසඩරණය (අපරුධය) මම මූත්‍රාම තහනම් කර ගත්තෙමි. ඔබ අතරන් එය මතහනම් කරනු ලබුවක් බවට පත් කළේමි. එබ්‍රීන් තුඡලා එකිනෙකට අසඩරණකම් නෙකරන්න 182
- "අපරුධය ගත් බියවන්න. සඛ්‍යාලීන්ම සඛ්‍යාපරයය යනු මලවුන් කෙරෙන් නඩුවුවනු ලබන දිනයේ පවතින අදුරු වේ. එමෙන්ම මසුරුවීම ගන බියවන්න. සඛ්‍යාලීන්ම මසුරුකම තුඡලට පෙර සිටියවුන් විනාන කර දැමිය..... 187
- සඛ්‍යාලීන්ම අල්ලන් අපරුධකරුට කළේ ලබනදයි. අවසනයේ ඔහු ඔහුව ගුහණය කළ විට ඔහුව අන් නෙහිරයි 188
- සඛ්‍යාලීන්ම අල්ලන් යහපත් දැනු ඇයහාපතන් දැනු ඇත්තේය. පසු ව ඔහු එවා පහදිලි කළේය. එබ්‍රීන් කවරෙකු යම් යහපතනක් සිතාචාය සිදු නෙකලේ නම් අල්ලන් ඔහු අඩියස එය පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු ඒ ගන සිතාචාය ඉවු කලේ නම් අල්ලන් ඔහු අඩියස කුසල් දහයේ සිට හත්සිය දක්වා රේට වඩිජ්‍යාධික ගුණයෙන් ද ගුණ කර එය සටහන් කරයි. එමෙන්ම කවරෙකු යම් නපුරක් සිතාප්‍රසුව එය සිදු නෙකලේ නම්, අල්ලන් ඔහු අඩියස පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු එය සිතාචාය සිදු කලේ නම් අල්ලන් එක් ප්‍රසාදයක් ලෙස සටහන් කරයි. 191

ඉස්ලමය තුළ කවරෝකු දහම් අයුරින් කටයුතු කලේ ද ඔහු අදෙන යුගයේ සිදු කළ වර්දී නිස්වන් ඔහු ගුහණය කරනු නොලබේ. කවරෝකු ඉස්ලමය තුළ දුෂ්චරිකම් සිදු කලේ ද ඔහු ආරම්භය මෙන්ම අවසනයේ සිටම ගුහණය කරනු ලැබේ.....	193
ඔබ පවසන, ඔබ ඇරුණුම් කරන ද්‍රීමන්කරය. අපි සිදු කළ දේශදහා ප්‍රතිකර්මය කුමක් දැඩි ඔබ අපට දන්වසිටින්නොහි නම් මතට 195	
ඔබ එම සියලු යහපත් ක්‍රියවන් මත ඉස්ලමය වළඳ ගෙන ඇත" යැයි පිළිතුරු දුන්හ 197	
සඛ්‍යීන්ම අල්ලන් දේවන්වය විශ්වස කරන මූ:මින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසඛරණයක් සිදු නොකරයි. එය මෙලෙන්වහි ඔහුට පිරිනමනු ලබන අතර මත්‍යෙන් ද ඒ සඳහා ප්‍රතිඵලි පිරිනමනු ලැබේ..... 198	
"අහෝසාදමිගේ දරුව! සඛ්‍යීන්ම තුම මැඟුරුණුම් කර මාකරෙහි අපේක්ෂා තබන්නොහි නම් තුම තුළ සිදුවූ දේශදහාමම තුමට සමඩි දෙමි. එය මා නොසිලක්ෂාරීමි..... 200	
ගත්තෙකු ප්‍රසයක් සිදු කරයි. පසු ව ඔහු 'අහෝසාදවියනි! මතග් ප්‍රසයට මට සමඩි දෙනු මතාව!' 203	
ප්‍රසයක් සිදු කළ යම් කිසි මිනිසේක්, ඔහු නගිට පිරිසිදු වී පසුව සලක් ඉවු කර පසුව අල්ලන්ගෙන් ප්‍රසක්ෂමව පතන්නේ නම් අල්ලන් ඔහුට සමඩි දෙනු මිස වෙනාන් කිසිවක් නතු 207	
සඛ්‍යීන්ම සර්වබලධී අල්ලන් දහවල් කැඳුයේ ප්‍රසකම් කරන්න ප්‍රසක්ෂමව අයදිනු පිණිස තම අත රත්නියේ දිගු භරයි. රත්නි කැඳුයේ ප්‍රසකම් කරන්න ප්‍රසක්ෂම අයදිනු පිණිස තම අත දහවල් කැඳුයේ දිගු භරයි. එය හිරු අවරින් උද්ධින තොක්ම සිදුවනු ඇත..... 209	
"සම් රත්නියකම, රත්නියේ තුනෙන් අවසන කෙටස පවතින විට, අපග් පරමධිපතියන් මෙලෙඩි අහසට පහා වී 211	
"සඛ්‍යීන්ම (හාලෝ හෙවත්) අනුමත කරුණු ප්‍රහැදිලිය 213	
මතග් මිතුරන් හට (සහභාරුන්) නින්දානෙකරන්න, ඔබ අතරින් කෙනෙකු උහුද් තරම් රත්නරන් වියදම් කළ ද ඔවුන් කිසිවකුගේ 'මුද්දු'හි ප්‍රමණයට හෝ ඉන් අඩකට හෝ ගැඹුවා නොහැක..... 215	
දරුව! සඛ්‍යීන්ම මම ඔබට වචන කිහිපයක් උගන්වමි: ඔබ අල්ලන් ව ආරක්ෂා කරන්න. ඔහු ඔබ ව ආරක්ෂකරනු ඇත. ඔබ අල්ලන් ව ආරක්ෂකරන්ක. ඔබ	

“ඉදිරියේම ඔබ ඔහු දක්නා ඇත. ඔබ ඉල්ලන විට අල්ලන්ගෙන්ම ඉල්ලන්න. ඔබ උද්වී පතන විට අල්ලන්ගෙන්ම උද්වී පතනන්න 217

එනුමණයා” “මම අල්ලන්ට විශ්වස කළේම්” යයි ඔබ පවසපස ව එහි ස්ථාවර ව සිටින්න” යයි ප්‍රඩූහ..... 220

දේවන්ටය විශ්වස කරන්නන් ඔවුන් එකිනෙකුසනෙහස පූජමහි ද ඔවුන් එකිනෙකුරුණෙන් කටයුතු කිරීමෙහි ද ඔවුන් එකිනෙකාදරය කිරීමෙහි ද උපමඩ වනුයේ ගරීර අවයවයක් වෛදනාඩින විට අවද්ව සිටීමෙන් හැඳුනු ගනීමෙන් ගරීරයේ සෙසු අවයවට ද එයට හඩුල් වීමට ඇරුණුම් කරන ගරීරයේ උපමඩ මෙනි 222

“කවරෙකු වුලු බෙංචිනය, විධිමන්ට ඉවු කරන්නේ ද ඔහුගේ ගරීරයෙන් මෙන්ම ඔහුගේ නියපෙනු යටින් පවතිනුගේ ප්‍රසකම් ඉවත් ව යයි.” 223

“එය වනහි, එහි ජලය පිරිසිදුය. එහි මියගිය දෙ අනුමතය.” යයි ප්‍රඩූහ..... 225

ජලය කුල්ලනෙකින් ප්‍රමණයෙන් වී නම් එය කිළිට උසුලන්නේ නතු.” යයි ප්‍රඩූහ 227

“ඔබ මලපහ කිරීමට ප්‍රමුණෙන විට, ක්බිලදීස්බිම මූහුණලනෙකිටින්න. තවද එයට පසුපසලද නොසිටින්න. නමුත් නැගනහිර දෙසට හොඳවහිර දෙසට හොඳාංරන්න.” 228

“කෙනෙකු මූනුකරමින් සිරිය දී දකුණුතින් තම ලිංගය නොඳුලීය යුතු ය. වසිකිලි ගිය පසු තම දකුණුතින් නොසේදීය යුතු ය. (පතය කරන) භාෂනය තුළ භූස්ම නොසාරිය යුතු ය.” 230

“ඔබ අතරින් කිසිවකු හොඳුගේ නින්දෙන් අවදි වූ විට, ඔහු නසාය තුන් වරක් පිරිසිදු කර ගනින්වාහේතුව සඛ්‍යින්ම ජෙයිනන් ඔහුගේ නස්පුඩුවේහි රත්තිය ගත කරනු ඇත.” 231

“නබි (සල්ලේල්හු අලදිහි වසල්ලම්) තුමණන් ‘ස්ස’ එකක (මුද්ද භතරක) සිට ‘මුද්ද’ පහක් දක්වස්නනය කරන අයකු ලෙසන් එක් ‘මුද්ද’ ප්‍රමණයකින් වුල බෙංචිනය කරන අයකු ලෙසන් සිටියහ.” 232

“ඔබ අතරින් කිසිවකු හොඳුලීට තත්ත්වයට පත් විට වුලු හෙවත් අර්ධ බෙංචිනය කරනාතෙක් ඔහුගේ සලකය අල්ලන් පිළිගන්නේ නතු.” 234

සඛ්‍යින්ම මිනිසේකු (වුලු) බෙංචිනය කළේය. නමුත් ඔහුගේ ප්‍රඩූයේ නියපෙන්නක නරම් ඉඩක් අන් භරී නිලිණ. නබි (සල්ලේල්හු අලදිහි වසල්ලම්) තුමණන් එය දුවුහ. එවිට එනුමා” ඔබ නැති භරීගෙස් ඔබේ වුලු

දෙශීනය අලංකරව සිදු කරනු." යයි පඩිසුහ. එසේ ඔහු නම්ත සිදු කෙත පසුව සලකය ඉට කළේය."	235
එම විෂ්ණු හිමියන්ට අපයින්නේ විනය අන්වේචා ඔබ වුලැ දෙශීනය පූර්ණවන් කරනු මතට" යයි පඩිසුහ	237
සම සලකයකදීම නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණණ්ඩුලැ දෙශීනය කර ඇත්තහි	239
නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණණ්ස්ම වරයක්ම වුලැ ගත්හ 240	
සඛ්‍යීන්ම නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් දෙවරයක් බඳින් වුලැ ගත්හ	241
කවරේකු මාමේ වුලැ දෙශීනය කළ පරිදි වුලැ දෙශීනය කර, පසුව රකඟාත් වර දෙකක් සලකය ඉටු කර, ඒ දෙක තුළ තම මතසට කිසිවක් ඇති නොකරන්නේ ද ඔහු පෙර කළ ඔහුගේ ප්‍රේච්චට අල්ලන් ඔහුට සමඟ දෙනු ඇත	242
"ඔබ අතරින් කිසිවකු වුලැගත්තකට ඔහුගේ නසිය තුළට ජලය ගෙන ගෙස් පසු ව නසිය සිරපිරසිදු කළ යුතුය. ඔබ අතරින් කිසිවකු (තම ගෝරික අවශ්‍යතාවු කිරීමෙන් පසු පිරසිදු කිරීම සඳහා ගල්හඩිත කරන්නේ ද ඔහු න්නේ සංඝ්‍යවික් හඩිනකළ යුතුය	246
සඛ්‍යීන්ම මෙවුන් දෙදෙනාවේදනකරනු ලබනි. මෙවුන් දෙදෙනාවේදනකරනු ලබනුයේ මහ්‍යපෘයක් නිසන්තවන් නොත්ව. මෙවුන් දෙදෙනාතගන් එක් අයකු මූතා කිරීමෙන් පසු පිරසිදු නොකළ අයෙකි. අනෙක් තහන්තාකේලම් කියමින් සර්සරු අයෙකි	248
නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් වසිකිලියට පිවිසුනු විට, 'අල්ලනුම්ම ඉන්නී අලැදු බික මිනල් කුඩාසි වල්කබඳුසි' - අහෝස්ලේනී! පුරුෂ හස්තී පෙයිනත්තන්ගෙන් ආරක්ෂා මම ඔබෙන් පතමි.- යනුවෙන් ප්‍රත්ථනා කරන්නොකු වූහ	250
සඛ්‍යීන්ම නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් මලුපහ කිරීමෙන් පසු බහු වූ විටෙක, එතුමණණ්ගුරනක" (ඔබෙන් සමඟ අයද සිටිමි) යයි පවසන්නොකු වූහ	251
දත් මදීම කට පිරසිදු කරන්නකි. පරමධිපතිගේ ත්‍යැනිය ගෙන දෙන්නකි ..	252
නඩි (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණන් රත්තියේ අවදි වූ විට තම මුඛය මිස්වක් දූහ්‍යීයෙන් හෙළින් මද පිරසිදු කර ගනියි ..	253

“මෙත් සමූහයට වඩත් දුෂ්කර කත්‍යයක් නොවන්නේ නම්, සම සලකයට පෙර සිවක් හඩිනකරන (කට පිරිසිදු කරන) මෙන් මම ඔවුනට නියෝග කර සිටිමි.”

254

සම මුස්ලිම්වරයා කෙරෙහිම ප්‍රචරණ වගකීම වනුයේ සම දින භතක් තුළම එක් දිනයක ස්නානය කිරීමය. එහි දී ඔහුගේ හිස හැඳුගේ ගරීරය ඔහු සේද්ධාරියි 256

“ලින්රයන කරණු පහකි: ලිංග වර්ම ජේදනය, ලිංගන්තින රෙත් ක්‍රිම, උඩු රුවුල ක්‍රිම, නියපෙනු ක්‍රිම, කිහිපි රෙත් ඉවත් කිරීම.” 258

“මම ගුඩිය අධික ලෙස හට ගැනන පුද්ගලයා වූයෙමි. අල්ලේන්ගේ දූතයක්ගෙන් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) එනුමත් දියණිය සිටින ස්ථානය ගනා අසන්නට මම උස්සනුයෙමි. එනිසුම අල්මික්ද් ඉඩිනු අල් අස්වද්ට (එළ ගනා විමසන මෙන්) නියෝග කළේමි. එවිට හෙතෙම එනුමණක්ගෙන් විමසු විට එනුමණයේ(එවත්නෙකු) ‘ඔහුගේ ලිංගේන්දිය සේද්ධා වුව බෙත්තය කර ගනු ඇති’ 260

“අල්ලේන්ගේ දූතයක් (සල්ලේලේනු අලයිහි වසල්ලම්) තුමණක් ජනත්ත තත්ත්වයෙන් (මිදීම සඳහා ස්නානය කරන විට, එනුමත් අත් දෙක සේද්ධා පසුව සලකය සඳහා වූ ගන්නක් මෙන් වූ එහෙනා පසුව එනුමණස්නය කළහ” 262

‘ඉබේ අත් දෙකින් මෙසේ සිදු කිරීම ඔබට ප්‍රමණවත් වන්නේය’ යුති ප්‍රසා පසුව තමන්ගේ අත් දෙක පෙළුව මත එක් වරක් ගසා පසුව වම් අතින් දකුණත ද එනුමත් අත් දෙකෙහි මතු පිට ද එනුමත් මුහුණ ද පිරිමද්දනා එදෙක අතහරින්න. සඛ්‍යීන්ම මම එදෙක පිරිසිදු තත්ත්වයේ පළද ඇත්තෙමි..... 266

සඛ්‍යීන්ම එය අසහනයකි. නමුත් ඔබ ඔසප් තත්ත්වයට පත්වන දින ගණනය කර, සලකය අතහරින්න. පසුව ස්නානය කෙතු සලකය ඉවු කරන්න.” යුති ප්‍රඩුහ 268

ඔබ අතරන් කිසියම් කෙනෙකු තම කුසේහි යමක් හට ගෙන, එය පිට වූයේ ද නත්දිසි ඔහුට ගලුවක් ඇති වූ විට, හඩක් අසෙන තෙක් හෝන්ධයක් දැමනන තෙක් හෝසුජ්ජ් කරන තතින් ඔහු ඉවත්ව නොයුතුය 270

ඔබ අතරන් කෙනෙකුගේ හඡනයේ සුන්බයෘනය කළ විට, එය සත් වනඩික් සේද්ධාරිය යුතුය 271

මූජද්දින් (සලකය සඳහා පරුණුම් කරන්න) 'අල්ලෙහු අක්බර්, අල්ලෙහු අක්බර්' යයි
ප්‍රවීතු විට ඔබ අතරින් කවරෙකු 'අල්ලෙහු අක්බර්, අල්ලෙහු අක්බර්' යයි
පවසන්නේ ද 273

අදන් පවසන මූජද්දින් වරයන ඔබ සවන් දුන් විට, ඔහු පවසන අයුරන්ම ඔබන්
පවසන්න. පසුව මාවතන (සලවත්) ආයිර්වද පවසන්න 276

මූජද්දින් (සලකය සඳහා පරුණුම් කරන්න) ගේ ඇරුණුමට සවන් දෙන අවස්ථාවේ
කවරෙකු: "අභ්‍යන්තු අන් ලාංඡලය ඉල්ලේලෙහු, වහ්දු, ලැජ්ංක ලහු, වජන්න
මුහුම්මදන් අඩුවූ වර්ජුලුහු, රුහිනු බිල්ලනී රඛිබන්, ව්‍යුතුම්මදන් රසුලන්,
ව්‍යුත් ඉස්ලම් දිනන්" (නමුදුමට සුදුස්සස්ලේන් භර වෙනත් දෙවියකු නත. ඔහු
එකීයය. ඔහුට කිසිදු භවුල්කරුවකු තොතන. සඛ්‍යින්ම මුහුම්මද් ඔහුගේ
ගත්තය. ඔහුගේ දූතයය. යයි සක්මි දරමි. අල්ලන් පරමධිපති බවත්, මුහුම්මද්
දූතයන් බවත්, ඉස්ලමය දහම බවත්, පිළිගනිමි). යනුවෙන් පවසන්නේ ද
ඔහුගේ ප්‍රකාම සඳහා ඔහුට සමඟ දෙනු ලබන්නේය 279

කවරෙකු අදනාය (සලකය සඳහා ප්‍රතිම්) ගේ සවන්දුන් අවස්ථාවේ
اللَّهُمَّ زَبَرْ هَذِهِ ("الدُّعْوَةُ التَّأْمَةُ، وَالصَّلَاةُ الْقَائِمَةُ، آتِ مُحَمَّدًا الْوَسِيلَةَ وَالْفَضِيلَةَ، وَاعْجُنْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدَنَهُ") "අහෝ!
මෙම පරිපූර්ණ ඇරුණුම භාංචු කරනු ලබන සලකයේ හිමිපණනි! වසීලඩ්
හෙවත් මදිහන්වීම භාංලිලහෙවත් මහිමය පිරිනමනු මනව! ඔබ පෙනුන්දු
දුන් ප්‍රගංසනීය ස්ථානයේ ඔහුට අවදි කරනු මනව!) යයි පවසයිටියේ ද මලවුන්
කෙරෙන් නැගුවුවනු ලබන දිනයේ මැයි මදිහන්වීම ඔහුට වලංගු විය." යයි
කිහි 281

"අදන් භාංචු මතන් අතර අයදින ප්‍රත්ථිනව ප්‍රතික්ෂේප කරනු නොලැබේ 284

සලකයේ ඇරුණුම ඔබට ඇසෙන්නේද? යයි විමසයිටියහ. ඔහු: 'මට්' යයි
පිළිනුරුදුනි. එනුමනෙන් එසේනම් පිළිනුරු දෙනු.' යයි ප්‍රවීතුහ 286

"සඛ්‍යින්ම ඔබ අතරින් කිසිවකුගේ දෙරවුව අසලින් ගෘගඩික් ගලකයි. ඔහු
එයින් සම දිනකම පස්ස වරයක් ස්නාකය කරයි. ඔහුගේ කිලිම කිසිවක් ඉතිරිව
පවතින්නේ ද? ඒ ගත් තුම්ලකුමක් සිනන්නෙහු ද? 288

අල්ලන් වෙන වඩක් ප්‍රියමනස ක්‍රියව කුමක් දැයි මම නඩි (සල්ලේලෙහු අලයිහි
වසල්ලම්) තුමනෙන්ගෙන් විමසුවෙමි. එනුමනෙන් සලකය නියමින වේලුන්වී ඉව
කිරීම වේ' යයි ප්‍රවීතුහ. 'ඉන්පසු කුමක් දැයි විමසුවෙමි. එනුමනෙන්
දෙම්විපියන්ට උපකර උවටත් කිරීම' යයි ප්‍රවීතුහ. 'ඉන්පසු කුමක් දැයි
විමසුවෙමි. එනුමනෙන් අල්ලන්ගේ මත්ගයේ අරගල කිරීම' 289

- “කටර මූස්ලීම් පුද්ගලයකු හෝටේව් ඔහුට අනිවත් යය සලකය ලැබේ පසුව
ඡහු ඒ සඳහා වන වුණු බෙවිනය කර, බහිමත් හඩිය හට්ට අදාළ මූලිකාග නීසි
අයුරින් සිදු කරන්නේ ද ඡහු මහෘෂයක් සිදු නෙකරන තක් කල් රීට පෙර
ප්‍රචත් ප්‍රසකම් වලට එය ප්‍රතිකර්මයක් වනු ඇත. එය කුරාය පුරුවම පවතිනු
ඇත.” 291
- පස්වත සලන් නමුදුම්, ජුමුආවෙහි සිට ජුමුආව දක්වා රමුනයේ සිට රමුනය
දක්වයමෙකු මහෘෂයන්ගෙන් වළකී සිටියේ නම්, ඒවාතර සිදුවන දැසුළ
පහ) සඳහා ඒව්‍යනිකර්ම වනු ඇත 293
- “මෙවි දරුවන්ට, ඔවුන් හත් වන වියේ පසුවන දරුවන් වන විට සලකය ඉවු
කරන මෙන් නියෙන් කරන්න. ඔවුන් දසවන වියේ පසුවන දරුවන් වන විට ඒ
සඳහා වුනට දඩුවම් කරන්න. නිදියහන්වලින් ඔවුන් වෙන් කරන්න.” 294
- උත්තරීතර අල්ලන් මෙසේ පවසයි: “සලකය මූශාමණග් ගත්තාතර අඩක්
වගයෙන් බෙදාවෙන් කළේමි. මණග් ගත්තත ඡහු ඉල්ලු ද්‍රාන 296
- සඛ්‍යීන්ම අප හාමුවුන් අතර පවතින ගිවිසුම සලකයයි. එහෙයින් කටරෙකු
එය මග හඳුනේ ද සඛ්‍යීන්ම ඡහු ප්‍රතික්ෂේප කළේය 299
- මිනිසේකු හාදේවත්වයට ආදේශ කිරීම හාදේවත්වය ප්‍රතික්ෂේප කිරීම අතර
වෙනස සලකය අත්හර දැමීමය.” 300
- අහෙක්ක්ලෝ ඔබ සලන් ඉවු කරන්න; එමගින් සන්සුම ලෙන්න 301
- අහෙක්දවියනි! නැගනහිර හාටහිර අතර ඔබ දුරස් කළක් මෙන් මෘතර හා
මගේ ප්‍රසකම් අතර දුරස් කරනු මතුව 303
- “සඛ්‍යීන්ම අල්ලන්ගේ දුනයනු සල්ලල්ලෙහු අලෙයිහි වස්ල්ලම්) සලකය
ආරම්භ කරන විට ද රැකුද සඳහා අක්බර් යසි තක්විර පවසන විට ද
තම දත්ත තම උරහිස ට සමන්තර ව ඔසවන්නෙකු වුහ 305
- “කටරෙකු අල් කුර්ආනයේ ආරම්භය (සුරජ් ගතිහා) පර්‍යන්තානෙකළේ ද
ඡහුට සලකය වලංගු වන්නේ නත්.” 307
- මණග් ආත්මය කටුරුන් සන්තකයේ ඇත්තේ ද ඡහු මත දිවුරුප්‍රව්‍යසම්.
සඛ්‍යීන්ම මෙලෙඩින් සමුගන්නානෙක් තම සලකයේ කුමය මෙලෙසම වී නම්,
මම අල්ලන්ගේ දුනයනු ගේ (සල්ලල්ලෙහු අලයිහි වස්ල්ලම්) සලකයට සමන
වීමෙන් නුඩු ව බිසුම්පයෙන් සිටිමි 309
- “ගරීර අවයට හතක් මත සුජ්ද් කිරීමට මෘතු කරනු ලද්දෙමි 311

පරම්පරානීයන්, සිය ගත්ත බෙහෙවින් සම්ප වනුයේ රත්නෝ අවසන් භානයේදීය	313
ඔබ මේ වන්දුයැකින සේ සඛලින්ම ඔබේ පරම්පරානීව ඔබ දකිනු ඇත. ඔහුව දකීමේදී ඔබ වෙහෙසට පත් නොවනු ඇත	315
සඛලින්ම අල්ලන්ගේ දුනයනුස්සල්ලේල්හු අලයිහි වසල්ලම්) ග්‍රෑම් සලකයේ රකඟන් දෙකෙහි "කුල් යෘත්‍යාහල් කරුන්..." සහ "කුල් තුවල්ලේනු අහද්..." යන සූරදෙක පර්‍යානය කළහ	316
සිසිලස දෙන අවස්ථාවන් දෙකෙහි සලක් ඉවු කරන්නස්වර්ගයට පිවිසිය ...	318
"කවරෙකු සුබිජ් සලකය ඉවු කළේද ඔහු අල්ලන්ගේ වගකීම තුළ වෙයි.....	319
කවරෙකු අසර් සලකය මග හඳුනේ ද සඛලින්ම ඔහුගේ කටයුතු නිෂ්පාල විය."යැයි පවුසුහා	321
කවරෙකුට සලකයක් අමතක වූයේ ද පසුව ඔහුට එය මතක් වූ විට ඔහු එය ඉවු කළ යුතුය. එයට එය හඳු වෙනත් ප්‍රතිකර්මයක් නත්	322
"කුහකයින්හට වඩක් අසිරු සලකය වනුයේ ඉඡ්සලකය හා ග්‍රෑම් සලකයයි. ඒ දෙකෙහි ඇති මහිමය ඔවුහු දන ගන්නෙහු නම්, ඒ දෙක වෙත දණගසමින් හෝ ප්‍රශ්නීණෙනු ඇත	324
අල්ලන්ගේ දුනයන් (සල්ලේල්හු අලයිහි වසල්ලම්) තුමණන් රැකුදහි සිට එතුමණන්ගේ පිට ඔසවහන් විට "සම්ප්‍රාන්තිමත් භමිදා.....	326
සඛලින්ම නඩි (සල්ලේල්හු අලයිහි වසල්ලම්) තුමණන් සජදාදෙක අතර "රඩ්ලි-ග්‍රිල්ලී රඩ්ලි-ග්‍රිල්ලී" යනුවෙන් පවසයි	327
නඩි (සල්ලේල්හු අලයිහි වසල්ලම්) තුමණන්ස්ථදාදෙක අතර: "අල්ලනුමම- ග්‍රිල්ලී වර්හම්නී, වජ්‍රිනී, වජ්‍රිනී, වර්ජික්නී - යෘත්ලන් මට සමඟ දෙනු මත්ව! මට කරුණකරනු මත්ව! මට සුවය ලබනු මත්ව! මට මග පෙන්වනු මත්ව! මට පෙෂ්ණ සම්පන් පිරිනමනු මත්ව!-" යනුවෙන් පවසයි	328
නුඩිලයිලකය ඉවු කරන විට, නුඩිලෙග් පෙළී කෙළින් සකසයන්න. පසුව ඔබ අතරන් කිසිවෙකු හෙස්ථිය මෙහයටීම සඳහාපන් කර ගන්න. ඔහු අල්ලනු අක්බර් යැයි තක්බිර් පවසන විට, නුඩිලාං තක්බිර් පවසන්න	330
අල් කුර් ආනයේ සූරඩික් මට උගන්වනවක් මෙන් අල්ලන්ගේ දුනයන් (සල්ලේල්හු අලයිහි වසල්ලම්) මට තැංහ්නුද් ඉගන් වූහ	336

අල්ලේනුම්ම ඉන්නී අඟුද බික මින් අදත්ලේකබර, වමින් අදත්න් නත්, වමින් ගන්නතිල් මහ්යවල් මමත්, වමින් ගන්නතිල් මසිහිද් ද්පැල්	340
ඔබ බෙන්හාසයින් සූජුද් කළ යුතුය. හේතුව සඛැලින්ම ඔබ අල්ලහ් වෙනුවෙන් සූජුදයක් කළ විට, අල්ලහ් එමගින් ඔබට තරතුරමකින් උසස් කරවප්‍රමගින් ප්‍රසයක් ඔබෙන් මක්දමනු ඇත	343
ආහර ඉදිරියේ හෝමල මූත්‍රරසිවින්නත හෝස්ලකය නත්	345
එය 'හිස්දුබ්' නම් ශේධිතන්ය. එහෙයින් ඔබට ඔහුව දැනෙන්නේ නම්, ඔහුගෙන් ආරක්ෂව අල්ලහ්ගෙන් පතන්න. ඔබේ වමනට තුන් වරක් කෙල ගසන්න	346
මිනිසෘතරින් සෙරකමින් ඉනක්පුරුම තත්ත්ත්වම සලකය සෙරකම් කරන්නය" ඔහු: තම සලකය සෙරකම් කරන්නේ කෙසේද? යයි විමසිය. එතුමණක්"ඔහු එහි රුකුල භංඡි සූජුදය පුර්ණවත් නොකරයි.....	348
"(සලකය මෙහෙයවන) ඉමත්ට පෙර තම හිස ඔසවන්නැංහුගේ හිස අල්ලහ් බුරුවෙකුගේ හිස බවට වෙනස් කිරීම පිළිබඳ ව හෝංහුගේ භඩරුව බුරුවෙකුගේ භඩරුවකට වෙනස් කිරීම පිළිබඳ ව හෝංබ කිසිවෙකුන් බිය විය යුතු නොවේද?"	349
ඔබ අතරින් කිසිවෙකු හෝංහුගේ සලකය තුළ ඔහුට සකය ඇති වී තමා තුනක් ඉවු කලේද එසේ නතාහෙන් භතරක් ඉවු කලේද යයි නොදන්නේ නම්, ඔහු එම සකය අහකට දම්ඩනු කවර දෙයක් ගනු විශ්වසයක් ඇත්තේ ද ඒ මත පදනම් විය යුතුය. පසුව සිලුම් කීමට පෙර සජදාදකක් ඉවු කළ යුතුය	351
සඛැලින්ම නඩි (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණක් පසු ජේලියේ තනිව සලකය ඉවු කළ මිනිසෙකු දකු ඔහුගේ සලකය නළත ඉවු කරන මෙන් එතුමණක්හුට නියෙන් කළහ	353
රත්නේ නින්දට වඩී උදේ වරුව දක්වනිදසිවින මිනිසෙකු ගනු නඩි (සල්ලලේනු අලයිහි වසල්ලම්) තුමණක් ඉදිරියේ මෙනොහි කරන ලදී. එයට එතුමණක්"ඔහු, ඔහුගේ දෙකන්හි ශේධිතන් මූත්‍රකළ තත්ත්ත්වකි" යයි පඩිසුහ. එසේ නතිනම් 'ඔහුගේ කන තුළ' යයි සඳහන් වී ඇත	354
"හිරු උද්ධින උතුම්ම දිනය ජුම්ජා දිනයයි	356

- "කවරෙකු ජනභත් ඩොටත් (මහයිල්ලෙන්) අනිවර්යය වන ස්නය, ජ්‍රමාආ දිනයේ ස්නය කෙටි පසුව ආරම්භක වේලෙව් උදෑසනම (ජ්‍රමාආ කටයුතු සඳහා පිය නැඟුවේ ද ඔහු ඔවුවකු පිළිගන්වුවක් මෙන් වන්නේය 358
- අල්ලේහුම්ම අන්නස්-සලුම් ව මින්කස්-සලුම් තබන්න යයල් ජලේ වල් ඉක්රම් යෘල්ලේන් ඔබ ගන්නය. ගන්නහඩිය ඔබෙන් වන්නකි. කිරීතියෙන් භා ත්යනශේලී භවියෙන් යුත්ත ඔබ උත්ක්ෂේධ විය.' යයි පවසයිටියහ 361
- අල්ලේහ්ගේ දුනයන් (සල්ලේලේහු අලයිහි වසල්ලම්) සම සලකායකට පසුවම මෙසේ තහ්ලීල් පවසන්නෙකු ලෙස සිටයහයි මෙතුමනවදුරටත් පවසා සිටියහ 363
- (නියම කරන ලද) අනිවර්යය සම සලකායකටම පසුව නඩී (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන් මෙසේ පවසන්නෙකු ව්‍යහ 367
- කවරෙකු සම සලකායකින් පසු තිස් තුන් වරක් සුබිහකාල්ලේහ් යයි අල්ලේහ්ව පිවිතුරුකර, තිස් තුන් වරක් අල්හම්දුලිලේහ් යයි අල්ලේහ්ව ප්‍රගංසකර, තිස් තුන් වරක් අල්ලේහු අක්බර් යයි අල්ලේහ්ව ග්‍රේෂේන්වයට පත් කර, එනම් එය අනු නව වරකි. සියය සම්පූර්ණ කරමින් "ලොලන ඉල්ලේලේහු වහ්දූහු ලැජරක ලේහු ලේහුල් මූල්කු වලේහුල් හමදු වහුව අලකුල්ලේහ් සේසිඉන් කදීර් (නමදුමට සුදුස්සයල්ලේහ් පමණක් භර වෙනත් කිසිවකු නත්. ඔහුට කිසිදු භවුල්කරවකු නත්. සියලු ආධිපත්‍යයන් ඔහු සනු ය. සියලු ප්‍රගංසයද ඔහුටම හිමි ය. ඔහු සියලු දැමකරෙහි සර් ව බලධාරීය) යයි පවසන්නේ ද ඔහුගේ පව් මූහුදු පෙණ තරම් තිබුණ ද ඒවා සමඟ දෙනු ලැබේ 369
- කවරෙකු සම අනිවර්යය සලකායෙන් පසු ආයනුල් කුර්සී පර්‍යන්තය කළේ ද ඔහු මරණයට පත්වීම භර වෙනත් කිසිවක් ඔහු ස්වර්ගයට පිවිසීම වළක්වන්නේ නත් 371
- මම නඩී (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන්ගෙන් රකඟාත් දහයක් භාදුරුවෙම් 373
- සඛ්‍යිත්ම නඩී (සල්ලේලේහු අලයිහි වසල්ලම්) තුමණන්සුහර් සලකායට පෙර ඇති රකඟාත් භතර සහ සුබිහු සලකායට පෙර ඇති රකඟාත් දෙක අතපසු නොකරන්නෙකු ව්‍යහ 374
- සම අදන් දෙකක් අතර සලකායක් ඇතේ. සම අදන් දෙකක් අතර සලකායක් ඇතේ" පසුව තුන්වන වත්තෙව් "කමති අයට පමණි" යයි එතුමණන් ප්‍රචිසුහ... 375
- ඔබ අතරින් කිසිවකු හෝස්ස්පිද්‍යට පිවිසී විට, තමන් වඩි වීමට පෙර රකඟාත් දෙකක් ඉවු කළ යුතු වේ 377

- “පුමුආ දිනයේ ඉමත් දේශනව කරමින් සිටියදී ‘ඔබ නිහඩවනු’ යයි තුම තුළේ මිතුරු ප්‍රචිසු විට සඛලින්ම තුඩා එය නිෂ්ප්‍ර කර ගත්තේය.” 378
- “ඔබ නගීට සලකය ඉවු කරන්න. නමුන් ඔබට නෙකාසි නම් වඩි වී ඉවු කරන්න. එයට ද නෙකාසි නම් ඉල පත්තට ඇඟිල් ඉවු කරන්න.” යයි ප්‍රචිසුහ 379
- මණග් මස්ස්සිදයේ සලක් ඉවු කිරීම ඒ භර වෙනත් තත්ත්ව සලක් දහසක් ඉවු කිරීමට වඩුනුම්ය. නමුන් මස්ස්සිල් භරමිනි භර 380
- කවරෙකු අල්ලන් වෙනුවෙන් මස්ස්සිදයක් ඉදි කළේ ද ඔහු වෙනුවෙන් ඒ භා සමන දෙයක් ස්ථිර් ග උයනේ ඉදි කරනු ඇත. 381
- “රන් හෙතිදී හිමි අයකු ඒ සඳහාතු (සකක්) නියමය ඉන් ඉවු නෙකරන්නේ නම්, මලවුන් කෙරෙන් නගීවුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තම් ඔහු වෙනුවෙන් තනනු ලැබේ. 383
- “සදුකාභාවන් දකාය කිසිදු ධනයක් අඩු නෙකරයි. සමඟ දීම තුළින් අල්ලන් ගත්තා ගෙවෙය මිස වෙනකක් වඩි කරන්නේ නත්. අල්ලන් වෙනුවෙන් කිසිවකු යටහන් වන්නේ ද, කිරීතිමන් අල්ලන් ඔහුව උසස් කරනු මිස නත්.” 389
- අල්ලන් මෙසේ ප්‍රසීය: අහෝ! ආදම්ගේ පුනුනි! ඔබ වියදම් කරන්න. ඔබ වෙනුවෙන් වියදම් කරනු ලැබේ. 390
- “මිනිසකු කුසල් බලුපැරණක්තුවෙන් තම පවුලට යම් වියදමක් කළ විට, එය ඔහුට දකායක් වනු ඇත.” 391
- මිනිසමිය ගිය විටෙක, කරුණු තුනක් භර ඔහුගේ සෙසු කුයිවන් ඔහුගෙන් විසන්ධි වී යනු ඇත. එනම්, සදාත්‍යනිකහවුයක් ඇති දකාය, ප්‍රයෝග්නය ලබන දහුම, ඔහු වෙනුවෙන් ප්‍රත්ථිතකරන ද්‍රාමි දරුවා. 393
- අන්පිට ලෙස මිස රදී රනට තුවමරු කිරීම පෙෂීයකි. අන්පිට ලෙස මිස තිරගු තිරගුවට තුවමරු කිරීම පෙෂීයකි. අන්පිට ලෙස මිස බත්ලි බත්ලියට තුවමරු කිරීම පෙෂීයකි. අන්පිට ලෙස මිස රට ඉදි රට ඉදියට තුවමරු කිරීම පෙෂීයකි 396
- අල්ලන්ගේ දකායනක්සල්ලේලහු අලයිහි වසල්ලම්) පුරුෂයනාකන්තාව කෙරෙහි ද නිදහස් පුද්ගලයනාවහලකෙරෙහි ද සදාත්‍යනුල් තිත්ර -එසේ නතාහෙන් රමුනයේ- නිකුත් කිරීම අනිව්‍යය කළහ. 400

- “අහොස්තනයින්! තුම්බයෙකුම පතුරුවන්න. ලේ දැනීන් සමග සම්බන්ධකම් පවත්වන්න. ආහර සපයන්න. ජනයනිදම් සිටියදී රතුයේ නඩුව සලකය ඉටු කරන්න. තුම්බයෙක් ස්වර්ගයට පිටිසෙනු ඇත.” 402
- “අහොස්තනයින්! සඛල්‍යින්ම අල්ලන් පිටිතුරයේ. ඔහු පිටිතුරදැම්ස වෙනකක් පිළිගන්නේ නත්. සඛල්‍යින්ම උත්තරිතර අල්ලන් කවර නියෙන්යක් රසුල්වරුන්ට කර ඇත්තේ ද එයම දේවත්වය විශ්වස කරන්නන් හටත් නියෙන් කර ඇත.” 404
- “කවරෙකු දුෂ්පත් ණයකරුහට කල් දෙන්නේ ද, එසේ නතාහෙත් ඔහු වෙනුවෙන් ඔහුගේ (ණයබර) සභාල්ල කරන්නේ ද මලවුන් කෙරෙන් නඩුවුවනු ලබන දිනයේ අල්ලන්ගේ හෙවත් හර වෙනත් හෙවත් නොත්ති දිනයේ, ඔහුගේ රුජ්‍යයේ හෙවත් යටතේ ඔහු ඔහුට හෙවත් සළසාදෙනු ඇත.” 409
- විකුණන විට, මිලදී ගන්නාඩිට සහ හිමිකම් ප්‍රත්මිදී කරුණුවන්න මිනිසේකුට දෙවියන් වහන්සේ දෙය පෙන්වයි! 410
- මිනිසුනට නිය දෙන පුද්ගලයෙකු විය. ඔහු තම ගෙන්යට: “ඕල වෙත දුෂ්කර කෙනෙක් පමිණි විට, ඔහුගෙන් එය නොසුලක්සාරින්න. අල්ලන් අපව 411
- “සඛල්‍යින්ම ජනයකිසිදු යුක්තියකින් තොත්ව අල්ලන්ගේ සම්පත් අතර ගනුදෙනු කරනි. එහැයින් මලවුන් කෙරෙන් නඩුවුවනු ලබන දිනයේ අපා ගින්න ඔවුනට හිමිය.” 413
- “අල්ලන් මෙසේ පවසයි: ආදම්ගේ පුනුයන් සම ක්‍රියවික්ම ඔහු වෙනුවෙනි. නමුත් උපව්‍යය හර. සඛල්‍යින්ම එය මෙවනුවෙන් වූවකි. ඒ සඳහා යුතිල මා විසින්ම පිරිනමමි..... 415
- “කවරෙකු රමුනයේ විශ්වසයෙන් හකුසල් බලුපතරන්තුවෙන් යුතුව උපව්‍යයේ නිරන වූයේ ද, ඔහු පෙර කළ ඔහුගේ ප්‍රසකම් සඳහා ඔහුට සමඟ දෙනු ලැබේ.” 419
- රමුනය පමිණි විට ස්වර්ගයේ දෙනුව විවත කරනු ලබ, නිරයේ දෙනුව වසා දමනු ලැබේ. ඡයිතනුව්ට විලංගු දමනු ලැබේ. 420
- “කවරෙකු උපව්‍යයේ නිරන ව සිටිය දී අමතක වී ආහර අනුභව කළේ නම් හෙස්ලය පනය කළේ නම් හෙස්නු ඔහුගේ උපව්‍යය පුරිණ කරන්වා සඛල්‍යින්ම එසේ ඔහුට ආහර හ්‍යලය සපයදී ඇත්තේ අල්ලන්ය.” 421
- සඛල්‍යින්ම අල්ලන්ගේ දිනයන් -සල්ලේලෙනු අලය්හි වසල්ලම්- තුමරමුන් මසයේ අවසන් දින දහයේ එනුමත් අල්ලන් මරණයට පත් කරන තෙක්ම

- ඉ:තිකන් හෙටත් මස්සේදයේ රදී සිට නමුදුම් කරන්නොකු වූහ. එනුමගෙන් පසුව එනුමගේ බිරියන් ඉ:තිකන් සිටියහ. 423
- අල්ලන්ගේ දුනයනුස්සල්ලේලුහු අලයිහි වසල්ලම්) වෙනත් දිනවල උනන්දුවෙන් කටයුතු නොකළ ආකර්ෂණ අවසන් දින දහයේ උනන්දුවෙන් යුතුව කටයුතු කරන්නට වූහ. 424
- අල්ලන්ගේ දුනයනුස්සල්ලේලුහු අලයිහි වසල්ලම්) දින දහය ජ්‍රේවිඟ වූ විට, රක්රිය ජීවමන කළහ. තම පවුල අවධි කළහ. පර්යේරමයෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බඳ ගන්හ. 425
- කවරෙකු අල්ලන්ගේ මත්ගයේ දිනක් උපව්‍ය රැක්කේ ද අල්ලන් ඔහුගේ මුහුණ අපහින්නෙන් වසර භත්තඩුක් දුරස් කළේය. 426
- “මණගේ මිතුරු සල්ලේලුහු අලයිහි වසල්ලම් තුමණණස්ම මසකම දින තුනක් උපව්‍යයේ නිරන වීම, එහෙළනායේ රකඟාත් දෙක ඉවු කිරීම භාවනින්දට යමට පෙර විතර් ඉවු කිරීම යන කරණු තුන පිළිබඳ මට උපදෙස් දුන්හ.” ... 427
- ඡිබලුස්හර් කරනු. හේතුව සඛ්‍යින්ම සහර් කිරීමේදී අභිව්දීය ඇත. 429
- මෙම දින දෙක, එනම් තුමුණු මණගේ උපව්‍යයෙන් තුමුණුවසන් කර ගන්නය්දුල් ගින්ර්) දින භාවුතු මණගේ සත්ව කපයෙන් තුමුණුනුහට කරන (ර්දුල් අල්හා දින යන දෙදින උපව්‍යයේ නිරන වීම අල්ලන්ගේ දුනයනුන් තහනම් කළහ. 431
- “කවරෙකු කද්දර් රත්තියේ විශ්ව්‍යයෙන් හකුසල් බලුප්‍රතරන්තුවෙන් යුතුව රත්ති නාමදුම්වල නිරන වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ ප්‍රසකම් සඳහා ඔහුට සමඟ දෙනු ලැබේ.” 432
- කවරෙකු අල්ලන් වෙනුවෙන් හඡ් වන්දනඩ් ඉවු කර, අසහය ක්‍රියවික් හෝ නොමනක්‍රියවික් හෝසිදු නොකළේ ද ඔහු නඩන හඳු එනුයේ, තම මට තමන් බිහි කළ දින සේය 434
- නියන වශයෙන්ම අල්ලන්ගේ දුනයනුගේ (සල්ලේලුහු අලයිහි වසල්ලම්) තල්බියව වූයේ: “ලබිබයික් අල්ලනුම්ම ලබිබයික්, ලබිබයික් ලැජිරික කල ලබිබයික්. ඉන්නල් භම්ද වන්නි:මන ලක වල්මුල්කු ලැජිරික ලක්.” යන්නයි. තේරම: යා අල්ලන්, ඔබ අසලට පම්ණියෙම්. ඔබ අසලට පම්ණියෙම්. ඔබ අසලට පම්ණියෙම්. ඔබට කිසිදු හවුල් කරුවෙකු නොමත. සඛ්‍යින්ම සියලු ජ්‍රේවිඟ සාන්සාද භාන්සයන් ද පැනනය ද ඔබ සතුය. ඔබට කිසිදු හවුල් කරුවෙකු නොමත. 436

“දහම් ක්‍රියවින් ඉටු කිරීමේදී අල්ලන්ට වඩත් ප්‍රියාමනස දිනයන් වනුයේ මෙම දිනයන් මිස වෙනත් නතු.” එනම් දින දහයයි	438
ඔබේ මුදලින්, ඔබේ ජ්‍යෙෂ්ඨයෙන් හැකුවේ දිවෙන් මිල්සන්ස්ට්‍රික බහුදේට් ව්‍යුහයේ	440
“ඔබට සක ඇති කරන දැක්වා ඒ ගත් සක ඇති නෙවින තෙක් අත්හර දමන්න. සඛ්‍යාච්න්ම සත්‍යය සත්‍යාච්න්මකි. අසත්‍ය සත්‍යය උපද්‍රවන්නකි”	442
මණග් සමුහයන්ග් මනස තුළ භට ගැඹුනන දැක්වූන් ඉටු නෙකරන තක්කල් භෝ ඔවුන් කතානෙකරන තක්කල් තියත වශයෙන්ම අල්ලන් ඔවුන්ගෙන් ඒව්සහ කරනු ඇත.....	443
“සඛ්‍යාච්න්ම අල්ලන් තුළ මණග් ගැරී දෙස භෙන්තුමලෙන්ග් ධෙන සම්පත් දෙස භෝ නෙබලයි. නමුන් තුළ මණග් භැඳුම් හැකුමලෙන්ග් ක්‍රියවින් දෙස බලයි.”	445
සඛ්‍යාච්න්ම අල්ලන් කෙස්යට පත් වෙයි. එමෙන්ම දේශ්වත්වය විශ්වස කරන්නා ද කෙස්යට පත් වෙයි. අල්ලන් කෙස්යට පත්වීම යනු, දේශ්වත්වය විශ්වස කරන තත්ත්ත්වමන්ට තහනම් කරන ලද දේශ්වත් කිරීමය.....	446
විනාශකත් කරණු හතකින් ඔබ වළුකෙන්න.....	447
“මහයෘහකම් අතරින් මහයෘහකම් මෙනවදියැයි මැඟ්‍යට දැනුම් දිය යුතු නෙකුවී දී?”	450
මහයෘහකර්මයන්: අල්ලන්ට ආදේශ තබුම, දෙම්පියන්ට හිංසකිරීම, ආත්මයක් සත්‍යය කිරීම, බෙන්දිවුරුම් දීම	452
“මළවුන් කෙරෙන් නඩුවටතු ලබන දිනයේ තීන්දු දෙනු ලබන පළමු කරණ වනුයේ ලේ වහිරීම සම්බන්ධයෙනි.”	454
“කවරෙකු ගිවිසගන් අයකු මරසමුවේ ද ඔහු ස්වර්ගයේ ගන්ධය ආග්‍රණය නෙකරන්නේමය. සඛ්‍යාච්න්ම එහි ගන්ධය වසර හතළිහක දුරකින් සෙයානු ඇත.”	455
“දෙනී සම්බන්ධකම් බිඳ දමන්නස්වර්ගයට පිවිසෙන්නේ නතු.”	456
“කවරෙකු ඔහුගේ පෙෂ්ණ සම්පත්හි ඔහුට විස්තීරණය කරනු ලබීමන්, ඔහුගේ ආයු කුණයේ ඔහුට (අමතර කුණයක්) එකතු කරනු ලබීමන් ප්‍රිය කරන්නේ ද, ඔහු ඔහුගේ දෙනී සම්බන්ධකම් පවත්වයනින්වය”	457

- සංඛ්‍යානී සම්බන්ධකම් පවත්වන්නපුනිලහ බලශේපරතන්තු නොවයි. නමුත්
සංඛ්‍යානී සම්බන්ධකම් පවත්වන්නපූගේ දෙනීන් සම්බන්ධතාවුන් විසින්
බඳ දමුව ද ඔහු එය පවත්වයනියි 459
- එනුමතණ්"කේලුම යහු කුමක්දසි ඔබ දන්නොහු ද?" යුතු විමසසිටියහ.
'මනාවින් දන්නඡල්ලන් හැකුහුගේ දුනයාබව ඔවුහු පවසසිටියෝ. එනුමතණ්
'ඔබේ සහෝද්‍රයානා ඔහු පිළිකුල් කරන යමක් ඔබ මෙනෙහි කිරීමයි.' 460
- මත් බව ඇති කරන සියලු දමත් දච්ච වේ. මත් බව ඇති කරන සියලු දී
තහනම් වේ. කවරෝ මෙලෙනෙවහි මත් පත් පනය කෙත ඔහු එයට ඇඟිල්ඩි
වී, පහක්ෂමත්වහි නිරත තොවූ තත්ත්වයේ මිය ගියේ ද ඔහු මතුලෙනෙවහි එය
පනය තොකරන්නේමය 462
- "අල්ලස් දෙන්නාඩ භානීනි කටයුතුවල අල්ලස් ගන්නාඩ අල්ලන්ගේ දුනයනුණ්
(සල්ලල්ලෙහු අලදිහි වසල්ලම්) ගස කළහ." 464
- නුඩිලෝකිනොකඩ රෝර්ජ්යානොකරන්න. නුඩිලෝකිනොකඩ විරද්ධීව මිල වඩී
නොකරන්න. නුඩිලෝකිනොකඩ වෙටර තොකරන්න. නුඩිලෝකිනොකසුපස
හාර් තොයන්න. කෙනෙකුගේ වෙළඳමට එරෙහිව නුඩිලෝතුරන් කිසිවකු
වෙළඳම් තොකළ යුතුයි. නුඩිලෝහොද්‍රයන් ලෙසින් අල්ලන්ගේ ගත්තන්
වන්න. 466
- "අනුමතය (සකය) ගනා ඔබ ප්‍රවේෂම විය යුතුයි. සංඛ්‍යානීම අනුමතය
කනාත්වන් වඩත් ව්‍යුහය 468
- "කේලුම් කියන්නස්වර්ගයට පිවිසෙන්නේ නත්." 470
- "මණග් සම්භායේ සියලු දෙනානොස්ලකහාරිනු ලබවෝ. නමුත් ප්‍රසිද්ධියට
පත්කර ගන්නාන් හර් 471
- අහෝස්තනයි! අයෙක යුගයේ අභාජනකම් හස්ථි මුතුන් මිත්තන් ගනා
පුරසරම් දෙඩිම් අල්ලන් නුඩිලෙගන් පහ කර ඇත. 473
- "මිනිසුන් අතරන් අල්ලන් වෙන වඩත් කෙසේයට ලක් වූ තත්ත්ත්වයාධික ලෙස
වැඩ කරන තත්ත්ත්වය." 475
- "මුස්ලිම්වරුන් දෙදෙනෙකු තම අසිපත්වලින් එකිනොකුණ ගසුණු විටෙක,
සකකයසහ සකනය කරනු ලබු තත්ත්ත්වයන දෙදෙනම අපයින්නේ වෙති."
- "කවරෝ අපට එරෙහි ව අවි එසේවීවේ ද ඔහු අපෙන් කෙනෙකු නොවීය... 478

- “මියගිය තත්ත්ත්ව හට දෙස් නොකියනු. සඛ්‍යීන්ම ඔවුන් ඉදිරිපත් කළ දී වෙනට ඔවුන් ලැබේ ඇත.” 479
- “තම සහෝද්‍රය රත්නී තුනකට වඩාවෙන් කිරීම මූස්ලිම්වරයුට අනුමත වන්නේ නත්. ඔවුන් දෙදෙන්ස්කිනොකුම් ගස්, ඔහුට මෙහු පෙනෙයි. මෙහුට ඔහු පෙනෙයි. ඔවුන් දෙදෙනාගෙන් උතුම් වනුයේ සලකී මගින් ආරම්භ කරන තත්ත්වය.” 480
- කවරෙකු තම භකු දෙක අතර ඇති දේ සහ ඔහුගේ කකුල් දෙක අතර ඇති දේ සහනික කරන්නේ ද මම ඔහුට ස්වර්ගය සහනික කරමි 482
- කන්තඩික් තම ස්වම්පුරුෂයාහාම්හේරම් අයකු සමග හරු දින දෙකක දුර ගමනක් නොයුතුය 483
- පිරිමින්ට මහන් භත්තුයක අර්ඩුයක් ලෙස කන්තඩික් වඩාවෙන්ට දෙයක් මගෙන් පසු ව මම ඉතිරි නොකළමි 486
- විවහ දිවිය සඳහාකවරෙකුට ගක්තිය ඇත්තේ ද ඔහු විවහ කර ගත යුතු වේ. සඛ්‍යීන්ම එය බල්මට, වඩක් ආරක්ෂණික් වන අතරම ලිංගේන්ද්‍රියට ද වඩක් රැකවරණයක් වන්නේය. කවරෙකුට හකියා නොත්තේ ද ඔහු උපව්‍යසයේ නිරත විය යුතුය. සඛ්‍යීන්ම එය ඔහුට කමිය යටපත් කරන්නකි.” 487
- “සඛ්‍යීන්ම මෙලෙඩ මිහිරය; හරිනය. සඛ්‍යීන්ම අල්ලන් එහි තුඩලා නියෝජිතයින් බවට පත් කරන්නය. පසුව තුඩලකට යුතු කරනුයේ කෙසේදැයි ඔහු නිරික්ෂණය කරයි. එබ්බින් තුඩලාලක්ය ගත අල්ලන්ට බියවනු. කන්තඩින් ගත ද බියවනු 489
- අහෙක්ල්ලන්ගේ දුනායණනි! අප අතරින් යමෙකුගේ බිරිය සම්බන්ධයෙන් ඔහු මත ප්‍රචරණ වගකීම කුමක් ද?“ යයි වීමසුවෙමි. එනුමණණ්: “ඔබ ආහර ගත් විටෙක ඇයට ද ආහර පිරිනමිය යුතුය. ඔබ අදින විටෙක හේත්පෑයන විටෙක ඇයට ද අදින්ට සළුස්විය යුතුය. මූහුණට පහර නොසිය යුතුය. පිළිකුල් නො කළ යුතුය. නිවසේදී හරු (වෙනත් තන්වල) ඇයට හෙළුනැස්කිය යුතුය..... 491
- “අහෙක්ත්ත්සුම්හයනි! තුඩලාදන් දෙන්න. සඛ්‍යීන්ම අපයින්නේ බහුතර පිරිසක් ලෙස මම තුඩලා දකිමි.” යයි ප්‍රචුෂුහ. එවිට ඔවුහු: ‘අල්ලන්ගේ දුනායණනි! එය කවර හේතුවක් තිසුණුවන් දැයි වීමසුවෙක්. එනුමණණ්: “තුඩලා අධික ලෙස ගෘහ කරන්නෙහුය. සම්යා ගුණමකු වන්නෙහුය. තුවණ්ඩි පුරුෂයුගේ අවබෝධ දුරුකළ හකි කිසිවෙක් බුද්ධියෙන් හඳුනාගමෙන් හීන ඔබ අතරින් මස්ක නත්.” 494

කන්තඩ් අනරට පිවිසීම ගතා මම නුඩලට අවවැකරමි" යයි ප්‍රස්‍රහ. එවිට අන්සේවරුන් අනුරන් වූ මිනිසෙකු අල්ලන්ගේ දූනයනුනි, "හම්බූ පිළිබඳ ඔබ කුමක් සිනන්නෙහි ද?" යයි විමසුවේය. (එවිට) 'හම්බූ මරණය වේ' යයි එනුමා ප්‍රස්‍රහවේය 500
"හරකරුවකු නෙමති ව විවහයක් නතු." 502
කවර හෝක්න්තඩ් අයගේ භරකරුවගේ අනුමතියෙන් තෙරව විවහ වුවද අයගේ විවහය වලංගු නතා යයි තුන්වරක් පවස, ඇය සමග පහස විද ඇති බේත් ඇයට පිරිනමන ලද විවහ තාසහය ඇය සතු වේ. භරකරුවන් ගලපු ඇති කර ගත්තේ නම් භරකරුවකු නෙමති වන අයට භරකරුවනුයේ පෙනෙයාය 504
කවරෙකු තම බිරිය සමග ඇගේ ගුද මත්ගයේ සංසර්ගයේ යෙදෙන්නේ ද ඔහු ගෙහ කරනු ලබූ අයෙකි 508
"කෙන්දේසි අනරන් ඉවු කිරීමට වඩක් සුදුසුම වනුයේ, නුඩලයීංගෙන්දිය අනුමත කර ගත් දස්." 509
මෙලෙඩ් භුක්නි විදින්නකි. මෙලෙඩ් භුක්නි විදින දයින් වඩක් උතුම් වනුයේ ධත්මික කන්තඩ් 510
හදිසි බල්ම ගතා මම අල්ලන්ගේ දූනයන්ගෙන් (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) විමසයිටියෙමි. එවිට මගේ බල්ම මාවෙනතකට යෙමු කළ යුතු යයි එනුමතණක්මට නියෙන් කළහ 511
නඩි (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) තුමතණස්ථා සහිත කළ සහ සුදු මිශ්‍රිත බඳවන් දෙදෙනෙකු කප කළ අතර, එය එනුමතණන් විසින්ම කපසරින ලදී. එනුමතණබිස්මිල්ලන්' (අල්ලන්ගේ නමයෙන් ආරම්භ කරමි) අල්ලන් අක්බර් (අල්ලන් අති ග්‍රේෂ්ඩය)! යයි පවසස්තුමතණන්ගේ පදන්ගේ බෙල්ල මත තැබූහ 513
මූස්ලිම්වරයන්ගේ වේට්ටිය කෙන්ඩියේ අඩක් දක්වයි යුතුය. ඒ අනර හඩිලුලු කර අනර පවතින ද්‍රී වරදක් නතා. නමුත් වලපු කරට වඩපහදින් ඇති දැ වනහි, එය අපහින්නෙහිය. කවරෙකු තම වේට්ටිය අහංකරයෙන් යුතුව බිම ගත්මින් ගමන් කම්ලේද අල්ලන් ඔහු දෙස කරුණකළේමන් නෙඛලන්නේමය. 515
ඔබ සේද හෝජ්පත් වර්ගයේ සේද නෙඇදින්න. රන් හරදී හඡනවල පනය නෙකරන්න. ඒ පත්‍රවල අනුහට නෙකරන්න. සඛ්‍යානින්ම ඒවාකුවුනාට මෙලෙඩ් හිමි දස්. අපට මතුලෙඩ් හිමි දස් 517

නිදෙනෙකු පිළිබඳ (ලිවීමෙන්) පන්හි ද ඉවත් කරනු ලබේය. නිදන්නායින්දෙන් අවධිවන තුරු ලදුරුව්‍යඩ්‍යුව පන් වන තුරු උන්මන්තකයස්හිඩ්‍යුව ලබන තුරු.....	519
“සඛ්‍යින්ම අල්ලන්ගේ දූනයනණ්සල්ලේල්ලෙහු අලයිහි වසල්ලම්) හිසකෙස් කෙටිසක් බුගනවන් කෙටිසක් ඉතිරිවන්නට ඉඩ හර හිසකෙස් ක්‍රිම තහනම් කළහ.”.....	521
දිවුරසිරිම හණ්ඩිය ජ්‍රේවර්ධනය කරන නමුත් ඉපසීම විනන කරන්නකි... දඩු රුවුල කපසුමන්න. යටි රුවුල ව්‍යුත්‍යන්නට ඉඩ හරින්න.....	522
පිරිමියාපිරිමියන්ගේ රහස්‍ය පෙදෙස් දෙස නොඩිය යුතුය. කන්තැබ කන්තැබිගේ රහස්‍ය පෙදෙස් දෙස නොඩිය යුතුය.....	524
සඛ්‍යින්ම ඔබ අතරින් වඩක් උතුම් අය වනුයේ ඔබ අතර සිටින ගතිගුණවලින් වඩක් යහපත් තහත්තය	526
(දේවත්වය විශ්වස කරන) මූ:මින්වරයනම යහපත් ගුණාග තුළින් රක්ෂියේ නඩිට නමුදුම් කරන, උපව්‍යය රකින අයකුගේ නිලය ලබනු ඇත	527
දේවත්වය විශ්වස කරන්නන් අතරින් විශ්වසයෙන් වඩක් පුරුණවත් තහත්තා මුවන් අතර සඳහා යෙන් වඩක් යහපත් තහත්තය. තුම්පාතරින් වඩක් ග්‍රේෂ්‍ය තහත්තයුම්පාතර තම බිරියන් හට ග්‍රේෂ්‍ය තහත්තය	529
මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දකුමක්දැයි අල්ලන්ගේ දූනයන්ගෙන් (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එනුමණස් “අල්ලන් පිළිබඳ බිය හඳුමෙන් යුතුව කටයුතු කිරීම හෝහපත් ගතිගුණ වේ” යුති ප්‍රඩානුව	530
“අල්ලන්ගේ දූනයනණ්සල්ලේලෙහු අලයිහි වසල්ලම්) ජනයනාතර වඩක් සඳහා සම්පන්න අයකු වූහ.”	532
අල්ලන්ගේ නඩි (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) තුමණග් වරිතය අල් කුර්ආනය ය” යුති ප්‍රඩානුවය	533
“අල්ලන්ගේ දූනයන් (සල්ලේලෙහු අලයිහි වසල්ලම්) පඩිහන් පළදිමේ දී ද හිසකෙස් සකසීමේ දී ද පිරිසිදු කිරීමේ දී ද එනුමණන්ගේ සෙසු සියලු කටයුතු වල දී ද එනුමණන්දැකුණන ප්‍රිය කරන්නෙකු වූහ.”	535
“සඛ්‍යින්ම අල්ලන් සියලු කරණුවලට කරණුව නියම කර ඇත.....	537

“සඛලින්ම යුක්තිගරකයින් සර්ව බලධාරී, කිර්තිමත්, මහා කරුණිකයන්ගේ දකුණු දෙසින් ඇති, අල්ලන් වන ඔහු අභියස ආලෙක්යෙන් වූ වේදිකවින් මත සිටිනි. ඔහුගේ දත් දකුණු දෙසින් පවතී.....	539
“හිංසනාකළ යුතුයි. ප්‍රති හිංසඩ් ද සිදු තොකළ යුතුයි. කවරෝකු හිංසකාලේ ද අල්ලන් ඔහුට හිංසකරනු ඇත. කවරෝකු අපහසුත්වියට පත් කරන්නේ ද අල්ලන් ද ඔහු ව අපහසුත්වියට පත් කරනු ඇත	540
“දඹම් සහිකයට හානුපුරු සහිකයට උපමඩ කස්තුරී උසුලන්නොකු හායකඩ කම්මලේ උදුන පිණින්නොකු මෙති	542
ඉඛ කෙසේ නෙවිනු	543
“ගක්තිමත් මිනිසමල්ලව පෙර කුඩාකයනෙම්, සඛලින්ම ගක්තිමත් මිනිසා යනු තමන් කෙසේයට පත් වූ විට තමඩ පැනය කර ගන්නත්තත්තාය.”	545
කරුණු හතරක් ඇත. කවර කෙනොකු තුළ ඒවස්හිට්ස්ත්තේන් ද ඔහු සඛා කුහකයකු විය. කවරෝකු තුළ ඉන් කෙබසක් ඇත්තේ ද, එය අත්හර දමන නොක් කුහකත්වයේ කෙබසක් ඔහු තුළ පවතිනු ඇත. ඔහු කතකළ විට බෙරුකතකරයි. ඔහු ගිවිසගන් විට එය උල්ලංජනය කරයි. ඔහු පෙන්න්දු දුන් විට එය කඩ කරයි. ඔහු තර්ක කළ විට අයහපත් ලෙස හසිරේ.”	546
දැඩි සේ දෙස් නාගන, දැඩි සේ ගෙය කරන, අශීලඩ ලෙස කටයුතු කරන, පහත් ලෙස කටයුතු කරන තහත්තාදේවන්වය විශ්වස කරන මූලික වරයකු නොනැවී	550
ලැඡ්ජකිය ර්මන් හෙවත් දේව විශ්වසය අතරින් වූවකි.....	551
මිනිසෙකු තම සහෝද්‍රයට ප්‍රේම කරන්නේ නම්, සඛලින්ම තමන් ඔහුට ප්‍රේම කරන බව දඩුම් දිය යුතුය	552
“සම යහපත් කටයුත්තක්ම පුණුස කර්මයකි.”	553
“මිනිසගන් වූ සම පුරුකකටම හිරු උද්ධින සම දිනකම ඒ සඳහාදී යුතු දතායක් ඇත	555
කවරෝකු මූලික වරයකුගෙන් මෙලෙඩ දුෂ්කරත්තමරින් දුෂ්කරත්වික් ඉවත් කරන්නේ ද මලවුන් කෙරෙන් නැඹුවනු ලබන දිනයේ පවතින දුෂ්කරතා අතරින් දුෂ්කරත්වික් අල්ලන් ඔහුගෙන් ඉවත් කරනු ඇත. කවරෝකු දුෂ්කරතා ඇත්තෙකුට පහසුව සලස්න්නේ ද මෙලෙඩ හාමනුලෙඩි අල්ලන් ඔහුට පහසුව සලස්නු ඇත. කවරෝකු මූස්ලිම්වරයකු(ගේ වරදක්) සගවත්නේ ද	

- මෙලෙඩ් භාමනුලෙඩ්වහි අල්ලන් ඔහුට සගවෙනු ඇත. ගත්තකම සහෙදීරයට උදව් කරමින් සිටින කල්තක් අල්ලන් එම ගත්තඩ උදව් කරමින් සිටියි..... 557
- “ගත්තෙකුගෙන් තම ආයු කරුය ගතා, එය කවර කරුණක ඔහු ගත කලේ යයි ද, ඔහුගේ දහුම ගතා, එය කවර විෂයක ක්‍රියාකාරෝව්වේ යයි ද, ඔහුගේ ධනය ගතා, එය කෙනෙනාක සිට ඉපසුවේ ද, කවර විෂයක වියදම් කලේ යයි ද ඔහුගේ ගරීරය ගතා, එය කවර විෂයක වස කලේ යයි ද විමසනු ලබන තෙක් මලවුන් කෙරෙන් නඩුවුවනු ලබන දිනයේ ඔහුගේ දෙපාතුවන්ව තොසන්නේමය.” 560
- වත්තැනුවන් සහ දූෂ්පතුන් හට උපකර කිරීම සඳහාකාශ වන තත්ත්වා අල්ලන්ගේ මත්ගයේ සටන් කරන්නාසාසමනා වේ. එසේ නතාහෙක් රත්තියේ නමුදුමෙහි නිරත ව, දහවල් කරුයේ උපඩිසයේ නිරත වන තත්ත්වාසාසමනා වේ 562
- “කවරෙකු අල්ලන් හැසරමන්ත දිනය විශේෂ කරන්නේද, ඔහු යහපතම කනා කරන්වා එසේ නතාහෙක් නිහාවට සිටින්වා 564
- “යහපත් කටයුතු අතරින් කිසිවක් ඔබ අල්ප ලෙස නොසිනන්න. එය ඔබේ සහෙදීරයඩ සිනහමුසු මූහුණින් හමුවීම වුවද.” 566
- “සත්‍යය කනකිරීම තුඩුලයුතු යුතුකමකි. සඛ්‍යාත්‍යාත්මක සත්‍යය යහකම වෙන මග පෙන්වයි. යහකම ස්වර්ගය වෙන මග පෙන්වයි 568
- “කවරෙකු මිනිසුනට කරුණඩ නොස්ක්වන්නේද අල්ලන් ඔහුට කරුණඩ නො දක්වයි.” 570
- “කරුණබන්තයෙක්නහි, රහ්මන් ඔවුනට කරුණකරනු ඇත. මිහිකතේ වස්සියනට තුඩුලකරුණකරනු. අහස්හි සිටින්නන් තුඩුලත කරුණකරනු ඇත.” 571
- “නියම ලෙස අල්ලන්ට අවනත වන්නවනහි, තම දිවෙන් හෙතාම අතින් හෝ අල්ලන්ට අවනත වන අය ආරක්ෂාවන අතර අල්ලන්ගේ මත්ගයේ නික්ම යන්නවනහි, කවර කරුණක් තහනම් කලේ ද එයින් වළකී සිටින්නය.”..... 572
- මූස්ලිම්වරයකු තවත් මූස්ලිම්වරයකුට කළ යුතු යුතුකම් පහකි: සලමියට ප්‍රතිච්‍රිත දක්වීම, රෙණියෙක් සුවදුක් විමසීම, මිය ගිය තත්ත්ත්වන්ගේ අවසන් කටයුතු පිළිපෑම්, ආරඛනයට පිළිතුරදීම, කිහුහුම් ගිය කෙනා අල්ලන්ට ප්‍රජාසකළ විට ප්‍රත්ථිතනකිරීම 574

- “නුම්ලයදේවත්වය විශ්වස කරන තුරුස්වර්ගයට පිවිසෙන්නේ නත්. එමෙන්ම නුම්ලයෝකිනෙකාංතර ආදරය සෙනෙහස ඇතිවන තුරු නුම්ලයදේවත්වය විශ්වස කරන්නේ නත්. නුම්ලයෝ කළ විට නුම්ලංඡතර සෙනෙහස ඇතිකරවන කරුණක් මහුම්ලට කියදිය යුතු නොත්වී ද? නුම්ලංඡතර සලුමිය පතුරුව්සාරින්න.” 576
- “සඛ්‍යින්ම මතිසෙක් අල්ලන්ගේ දූතයනුගේන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) ‘ඉස්ලම් යේ කවිර කරුණක් උතුම් වන්නේදෑ’ දී විමසයිටියේය. එනුමා “ඔබ ආහර සපයීම, හඳුනන අයට හානුනුනන අයට ඔබ සලකී පව්සීම වේ.” යයි පව්සයිටියහ 578
- “අල්ලන් එමගින් වර්දි මක්සුමන, එමගින් තරකිරම් උසස් කරවන කරුණක් පිළිබඳව මම නුම්ලය දතුම් දිය යුතු නොත්වී ද? 580
- “ගක්නිමත් දේව විශ්වසියාස්ථරවල දේව විශ්වසියත වඩාතුමිය. අල්ලන් වෙන වඩත් ප්‍රියමනසය. සම දෙයකම යහපතක් ඇත 583
- සම්ප වී විධිමත්ව කටයුතු කරනු. ඔබ අතරින් කිසිවකු හෝටේවකුහු ඔහුගේ ක්‍රියාවන් පමණක් ජය නොලබන බව දහා ගනු.” ඔවුනු අල්ලන්ගේ දූතයනුනි! ඔබන් එසේ නොවන්නොහි?” යයි විමසුවේයි. එනුමණක් “අල්ලන්ගේ කරුණක් හාසානය තුළින් ඔහු මෝවරණය කිරීමෙන් මිස මම ද එසේ නොත්වම්” යයි පව්සුහ 586
- “සඛ්‍යින්ම අසල්වසියාස්ථරමක්කරුවකු වේ යයි මසිනන තරමට ජීවිර්ල් (අලයිහිස් සලම්) තුම්මට අසල්වසියාස්මැන්ඩයෙන් උපදෙස් දෙමින්ම සිටියනු.” 590
- “කවරෙකු තම සහෝද්‍රයන්ග් මනාස කෙළඳීමෙන් වළක්වන්නේ ද මලවුන් කෙරෙන් නඩුවුවනු ලබන දිනයේ අල්ලන් (නිරුගින්න ඔහුගේ මුහුණින් වළක්වනු ඇත.” 592
- ඔබ අතරින් කෙනෙක්, තමත ප්‍රිය කරන යමක් වී නම්, එය තම සහෝද්‍රයා වෙනුවෙන් ද ප්‍රිය කරන තොක් දේවත්වය විශ්වස කරන්නොකු නොවුනු ඇත 593
- සඛ්‍යින්ම මුද්‍රාභාවය යනු, එය යම් කරුණක අලංකරය වඩා කරනු මිස නත්. එමෙන්ම යම් කරුණකින් ඉවත් කිරීමෙන් නින්ද්‍රා මිස නත් 595
- සඛ්‍යින්ම දහම පහසුය. දහම අඩ්ලවයම් මිස වෙනත් කිසිවිටෙක එය අසිරු වන්නේ නත්. එබ්‍රින් තදින් පිළිපදිනු. සම්පයෙන් කටයුතු කරනු 596

- පහසු කරන්න පහසු නෙකරන්න, ගුහන්වී දත්තන්න පලටුනෙහාරන්න. 599
 අපි උමර් (රූපයල්ලෙහු අන්හු) තුමුදිරියේ සිටියෙමු. එවිට එනුමණණ්මසේ
 පවසසිටියහ. “(දුෂ්කරත්වට පත්වූ බව) මච්චපෙන්වීමෙන් අපි වළක්වනු
 ලැබුවෙමු.” 601
- “ඉබ අතරින් කිසිවකු හෙස්ථාහර ගන්නාවිට, ඔහුගේ දකුණුනින් ඔහු අනුහට
 කළ යුතුය. ඔහුගේ දකුණුනින් පනය කළ යුතුය. සඛ්‍යාලීන්ම ශේධිනාන් ඔහුගේ
 වමනින් ආහරය ගනියි. ඔහුගේ වමනින් පනය කරයි.” 602
- දරුවා ඉබ අල්ලන්ගේ නමය පවසන්න. ඔබේ දකුණුනින් අනුහට කරන්න.
 ඉබට අසලින් ඇති ද්‍රූහුහට කරන්න 603
- ආහරය අනුහට කර ඒ සඳහානමන්ට ප්‍රගාසකරන, බීම පනය කර ඒ සඳහා
 තමන්ට ප්‍රගාසකරන ගත්තායා සඛ්‍යාලීන්ම අල්ලන් තස්තියට පත් වන්නේය
 605
- “සඛ්‍යාලීන්ම මතිසේක් අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්)
 ඉදිරියේ තම වමනින් අනුහට කලේය. එවිට එනුමණණ් ඔබේ දකුණුනින්
 අනුහට කරන්නයි පවසුහ. ඔහු: ‘මට නෙහැකි’ යයි පවසිය. එනුමණණ්ට බට
 නෙහැකි ම වේවා 606
- “කවරෙකු සුදුලැණු හෝලැණු අනුහට කලේ ද ඔහු අපෙන් ඉවත්ව සිටින්ව
 සිටිය යුතුය. - එසේ නතාහෙත් අපගේ මස්පේදයෙන් ඉවත්ව සිටිය යුතුය.-
 ඔහුගේ නිවසේ ඔහු රැදී සිටිය යුතුය 608
- “කවරෙකු යම් ආහරයක් අනුහට කෙට, ‘අල්හම්දු ලිල්ලනිල්ලදී අන්මනී භඡා
 වරසකනීහි මින් ගයිර හවුලින් මින්නී වලකුව්වා(මසට කිසිදු බලයක් හෝ
 හක්කියවික් හෝනතිවියදී මෙම ආහරය පිරිනමමුහප්‍රාණය කළ අල්ලන්ටම
 සියලු ප්‍රගාසියා යයි පවසසිටියේ ද පෙර කළ ඔහුගේ ප්‍රසයන් සඳහාමහුට සමඟ
 දෙනු ලැබේ 611
- “අල්ලන්ගේ දුනයණන් (සල්ලල්ලෙහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හරිය විට, තම
 අන හෝම රෙදි කඩ හෝමුව මත තබා එහිදී එනුමණග් හඩ ද පහන් කර -
 මඩපන් කර- ගත් අයකු වුහ.” 612
- සඛ්‍යාලීන්ම අල්ලන් තම වගකීම් පිළිපදිනු ලබීම පිය කරන්නක් මෙන්ම ඔහුගේ
 සහන පිළිපදිනු ලබීමන් පිය කරයි 614
- “කවරෙකුට අල්ලන් යහපත පනන්නේ ද එයින් ඔහුව පරීක්ෂාවට ලක් කරනු
 ඇතු.” 615

- “මූස්ලිම්වරයකුට යම් ලෙඩික්, වෙහෙසක්, දුකක්, තඩුලක්, වේදනඩක් හෝ අධික කම්පනයක් ඇති වූ විටෙක එය කුවුවක් ඇත්තේමෙන් ව්‍යව ද, ඒ හේතුවෙන් අල්ලන් ඔහුගේ වර්දි කමකරනු මිස නත්.” 616
- “දේවත්වය විශ්වස කරන්නාහාද්වන්වය විශ්වස කරන්නිය ඔහු හෝ ඇය මත, ප්‍රසයක් නොපිළිවන තත්ත්වයක අල්ලන්ව මූණ ගැසන තොක්, තමන් තුළ ද තම දරුවන් තුළ ද තම සම්පත් තුළ ද පරික්ෂණව ලක්වෙමින්ම සිටියි 617
- “දේවත්වය විශ්වස කරන මූලික්වරයන්ගේ කරණ පුදුම සහගතය. සඛ්‍යීන්ම ඔහුගේ කරණු සියල්ලම ඔහුට යහපත් ය. එය දේවත්වය විශ්වස කරන්නොකුට මිස වෙනත් කිසිවකුට හිමි නොවන්නකි 619
- ගත්තාරෙහ්තුර වූ විටෙක හෝමනක නිරත වූ විටෙක, ඔහු නිරෝචිත හා පදිංචිව සිටිය දී සිදු කරමින් ආ ක්‍රියාත්මක සමන දෙයක් ඔහුට තියම කරනු ලැබේ 621
- “අදුරුරත්තියේ කෙඩසක් මෙන් වන අර්ඩුදය, දූෂාම් ක්‍රියාත්මක තුළින් (අඩ්‍රේවන්නට) යුහුසුල වන්න 622
- අල්ලන් කවරෙකුට යහපතක් අපේක්ෂකරන්නේ ද ඔහු ඔහුට ආගමේහි අවබෝධ පිරිනමනු ඇත 624
- අපගෙන් යමක් සවන් දී එය ඔහු සවන් දුන් පරිදීම දන්වසිටි ප්‍රද්‍රේගලයි අල්ලන් අලංකර කරන්වා 626
- “විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝම්ස්යන් සමග වැඩ කිරීමට හෝ දනුම නොසයන්න. සහඩික හොඳම ආසනය තොරුනෙනාන්න 627
- ඡිල අතරින් ග්‍රේෂ්‍ය වනුයේ අල් කුර්ඩානය හදුරුස්‍ය උගන්වන්නය 628
- සඛ්‍යීන්ම තමන් අල්ලන්ගේ දූනයන්ගෙන් (සල්ලල්ලෙනු අලයිහි වසල්ලම්) වකි දහයක් බඟින් ඉගෙන ගත් බවන් ඒ තුළ ඇති දනුම හැක්‍රියාව දහ ගත්තා තොක් ඔවුන් අනෙක් දහය නොහත් බවන් අපී දනුම සහ ක්‍රියාව දහ ගත්තෙමු යස් පවසසිටි බවන් අපට ප්‍රකණ කර සිටියේය 630
- “කවරෙකු අල්ලන්ගේ ප්‍රස්ථකයෙන් එක් අකුරක් කියවන්නේ ද ඔහුට කුසලක් හිමිය. එම කුසල ඒ හෘදයමන දහයකින් යුත්තාය 631
- අල් කුර්ඩාන් වසීන් මෙසේ පවසනු ලැබේ: කියවන්න, උසස්කම් ලබන්න. මෙලෙන්විහි තරුයට ඡිල කියවුමින් සිටි පරිදි තරුයට පර්‍යනය කරන්න. සඛ්‍යීන්ම ඔබේ නවතන ඡිල කියවන පස්යේ පවසන ස්ථානයයි 633

- ඔබ අතරින් කිසිවෙකු හෝත්ම පටුල වෙත නඩත හඳු යන විට එහි ප්‍රූෂ්ථීමන් විගණ ගබාර ඔවු දෙනුන් තියෙනෙකු ලබන්නට කමති වන්නේ ද? 634
- මෙම අල් කුර්ජානයට හඩු ගසී පිළිපිළින්න. මූහම්මද්ගේ ආත්මය කවුරුන් සන්නකයේ ඇත්තේ ද ඔහු මත දිවුරුපවිසම්. (ලෙශුවක) ගල ගසඡනී ඔවුවා උගේ ගබයෙන් පළුයන වේයට වඩාල් කුර්ජානය ඉවත්ව යම් ඉතාවේගන්ය 635
- “නුමැලුගේ නිවෙස් මිනිවලවල්බවට පත් කර නොහනු. සුරජල්බකරුපරුහාය කරනු ලබන නිවෙසින් සඛ්‍යින්ම ජෙයිනාන් පළුයනු ඇත.” 637
- අහොස්ඩුල් මුන්දිර්, අල්ලන්ගේ ගුන්ථයේ ඔබට වඩාත් වන පෘය කවර පෘයක් දැඩි ඔබ දන්නොහි ද?” යයි එනුමතණන්ත්වතන් වීමසුහ. ඔහු: “මම (සුරා අල්බකරහි 255 වනි පෘය වන) අල්ලනු ලඟුලන් ඉල්ලනුවල් භය්යුල් කය්දුම්” යයි ප්‍රච්ඡාවෙම්. එනුමතණන්ත්ගේ පූජාවට තව්ව කර මෙසේ ප්‍රච්ඡාහ: “අල්ලන් මත දිවුරුපවිසම්. අඩුල් මුන්දිර්, දහුම ඔබට මිහිර වෙත්වා.” 638
- “කවරෙකු රත්නියේ සුරජල්බකරහි අවසන ආයත් දෙක පරානාය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමණවත් වේ.” 639
- කවරෙකු සුරජල්-කහ්ල් ආරම්භයේ පස් දහායක් කටපඩීම් කළේ ද ඔහු දැජ්ප්‍රේගෙන් ආරක්ෂා ලැබීය 641
- “සඛ්‍යින්ම ප්‍රත්ථිතව යනු, එයමය නමුදුමලේ 642
- “නඩි (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමතණන්මන්ගේ සම් අවස්ථාවිකම අල්ලන්ව මෙනෙහි කරන්නෙකු වූහ.” 644
- “අල්ලන් වෙත ප්‍රත්ථිතකිරීම තරම් ගෙණවනිය දෙයක් තවත් නත්.” 645
- යම් ජ්‍රේත්ත්තනඩක් කරමින් උත්තරීතර අල්ලන්ගෙන් ඉල්ලයින මූස්ලීමරයකුට අල්ලන් එය මහ පෙනෙනු මත ලබයිමෙන් මිස නොවන්නේය. එසේ නතිනම් ඔහු පසයක් අයදු නොසිටින තක්කල් හෝදුනී සම්බන්ධකම් බිඳ නොදුමන තක්කල් එයට සරිලන අයහපතක් ඔහුගෙන් ඉවත් කරනු ඇත.” 647
- අල්ලන්ගේ දූතයන්න් (සල්ලල්ලනු අලයිහි වසල්ලම්) තුමතණ් 649
- يَا مَقْلُب
“යුමුකල්ලිබුල් කුඩා සඛ්‍යින් කලැං අලයිනික” 649
- “අල්ලනුම්ම අස්ලීහ් ලි දිනි, අල්ලදී නුව ඉස්මතු අම්රි 651

- අහොත්දව්‍යනි! මෙලෙඩ් හාමනුලේඩ් ජ්‍යෙෂ්ඨයේ සූචය සඛලීන්ම මම ඔබෙන් පතමි. මණ්ඩ දහම, මණ්ඩ මෙලෙඩ් ජ්‍යෙෂ්ඨය, මගේ පටුල හාමගේ සම්පත් යනදියෙහි සූචය හාසුමත් මම ඔබෙන් පතමි 654
- اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنَ الْخَيْرِ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ، وَأَعُوذُ بِكَ مِنَ الشَّرِّ كُلِّهِ، عَاجِلِهِ وَآجِلِهِ، مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ 658
- දිර්ජන් වී යන අදුමක් දිර්ජන් වී යනවක් මෙන් ර්මන් හෙවත් විශ්වසය ඔබ අතරින් කෙනෙකුගේ හදවත තුළ දිර්ජන් වී සු ඇත. එබැඩින් ඔබේ හදවත් තුළ දේව විශ්වසය අලුත් කරන මෙන් අල්ලන්ගෙන් ඉල්ලයිටින්න 662
- “අල්ලන් තම පරමධිපති ලෙසන් ඉස්ලමය තම දහම ලෙසන් මූහම්මද් තම ද්‍රානයන් ලෙසන් කවුරුන් පිළිගන්නේ ද ඔහු ර්මන් නොතුන් විශ්වසයේ සූචය වින්දේය.” 663
- සම සලකයකට පසුවම 'අල්ලහුම්ම අඉන්නී අලැසික්රක, ව්‍යුක්රක, වහුස්නී ඉබැඹනික.' (අහොස්අල්ලන් මූලව සිහිපත් කිරීමටත් ඔබට කකෘඳ වීමටත් ඔබට දහම් අයුරින් නමුදුම කිරීමටත් ඔබම මට උද්වී කරනු මතව!) යනුවෙන් පව්‍යීම ඔබ අන් නොතිරින්න.” යුතු ප්‍රච්ඡහ 666
- “ගන්ත්තාම පරමධිපතිට වඩක් සම්පයෙන් සිටිනුයේ ඔහු සුජුද් කරමින් සිටියදීය. එහොයින් (සුජුද් හි) තුම්පායික ලෙස ප්‍රත්ථින්කරන්න.” 668
- අල්ලන්ගේ ද්‍රානයන්ගේ (සල්ලල්ලහු අලය්හි වසල්ලම්) ප්‍රත්ථින්කරන් එනුමා අධිකව කළ ප්‍රත්ථින්ව වූයේ, رَبَّنَا آتَنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الْآخِرَةِ حَسَنَةٌ، وَقِنَا عَذَابَ الْأَخْرَاءِ (අහො පරමධිපතියන්නි! මෙලෙඩ් යහපත ද මනුලෙකුවහි යහපත ද අපට පිරිනමනු මතව. නිරයේ ගින්නේ දඩුවමින් අප ආරක්ෂකරනු මතව) යන්නයි 669
- “ඔබේ ක්‍රියාත්මක් ග්‍රේෂ්ඩ, ඔබේ හිමිකරු අඩියස වඩක් පිවිතුරු ඔබේ තරනිරම් අතර වඩක් උසස්, රන් හානිදී වස කිරීමට වඩාඩාට උතුම්, ඔබේ සතුරාවෙන ගෙස් ඔබ ඔවුන්ගේ ගෙල සිද දමකුවන් ද ඔබගේ ගෙල සිද දම්මට වඩාඩාට ග්‍රේෂ්ඩ දැමාඩාට දන්වයිටින්න ද?” 670
- “සඛලීන්ම ඔබ වදාගත් කරුණක් පිළිබඳ විමසුවෙහිය. අල්ලන් කටරෙකුහට පහසු කරන්නේ ද එවන්නන්හට සඛලීන්ම එය පහසුය.” 674
- සඛලීන්ම නැඩ (සල්ලල්ලහු අලය්හි වසල්ලම්) තුමණන් සම රත්තියකම තම නිදියහනට පම්ණි විට තම දෙඳන් එකතු කර ගනියි. පසුව එහි පිළි ඒ දෙකෙහි “කුල් තුවල්ලහු අහද්”, “කුල් අලඟ බිරඛ්‍ය බිරඛ්‍ය ගැලක්” හා “කුල් අලඟ බිරඛ්‍ය ගැලක්” නස් 681
- ප්‍රධන ඉස්තිග්‍රතය 683

اللَّهُمَّ إِكْ أَصْبَحْتَنَا، وَبِكَ نَحْيَا، وَبِكَ نَمُوتُ، وَالْيَمَّ السُّشُورُ
بِكَ نَعْلَمُ! اَهَوْكَ دِلْمُونِي! اَهَوْكَ دِلْمُونِي! اَهَوْكَ دِلْمُونِي!
اَهَوْكَ دِلْمُونِي! اَهَوْكَ دِلْمُونِي! اَهَوْكَ دِلْمُونِي!

ව්‍යුහ. තේරුම: අහොක්දිලුනි! ඔබ නිසැකවන් අපි උදෑසනට එළඹුණෙමු. ඔබ
නිසැකවන් අපි සවස් කුණයට එළඹුණෙමු. ඔබ නිසැකවන් අපි ජීවත් වෙමු. ඔබ
නිසැකවන් අපි මරණයට පත් වෙමු. නමුතා යොමු වීම ඇත්තේ ඔබ වෙනය 686

(بِسْمِ اللَّهِ الَّذِي لَا يَضُرُّ مَعَ اسْمِهِ شَيْءٌ، فِي السَّمَاءِ، وَلَا فِي الْأَرْضِ، وَهُوَ السَّمِيعُ الْعَلِيمُ) (ن) 687
නමය සමග මහපෙනු ලැබුවේ හෝ ස්ථානයක් ඇති නොවාන
අල්ලන්ගේ නමයෙනි. ඔහු සර්ව ගුවිකය, සර්වඳුනීය (යුති තුන් වරක් පවසා
සිටියේ ද ඔහුට උදෑසන කුණය දක්වා සිදු වන්නේම නතු 688

“ඔබ සවස් කුණයට එළඹුණන විට හැඳුසන කුණයට එළඹුණන විට ‘කුල්
හුවල්ලෙහු අහද් සහ ‘මූඟ්ලිද්නෙකින්’ (ලක් භක්ෂන නම් සුරජදක) තුන්වරක්
පරානය කරන්න. සියලු දේට වඩ්ඩිය ඔබට ප්‍රමණවන් වනු ඇතා යුති පවසා
බවට ප්‍රකාශ කර සිටියේය..... 689

(අහොක්ල්ලන්! ඔබේ කෙසේය වෙනුවට ඔබේ පිළිගඳීම තුළින් ද ඔබේ දඩුවම
වෙනුවට ඔබේ සුවය තුළින්ද සඛ්‍යානීන්ම මම ආරක්ෂණ පතමි. නවද මම
ඔබන් වු ආරක්ෂණ ඔබන් පතමි. ඔබ ඔබට ප්‍රගාසකාල පරිදිම ඔබට
ප්‍රමණවන් තරමට ප්‍රගාසකීර්මට මට නොහැක.) 690

“අල්ලන් වෙන වඩින් ප්‍රිය මනස වදන් භතාරකි. ඒවාන් කවර දෙයක් ගෙන
ආරම්භ කළ ද ඔබට කිසිදු භතාරක් සිදු නොවාන්නේය. එවනම්: සුබ්හනාල්ලන්,
අල් හම්ද ලිල්ලන්, ලැංලන ඉල්ල්ලන්, සහ අල්ලනු අක්බර්.” 691

කවරෙකු “ලැංලන ඉල්ල්ලනු වහ්දහු ලැජ්රික ලහු ලහුල් මූල්කු වහුල් හම්ද
වහුව අලකුල්ලි ජෙයිඉන් කැඳිර්” යනුවෙන් දස වරයක් 692

“දිවට පහසු, තුළත්වහි බරනි, මහකාරුණිකයන්හට ප්‍රිය මනස වදන්
දෙකකි 701

කවරෙක් “සුබ්හනාල්ලනි ව්‍යුහම්දිහි” යනුවෙන් දිනකට සියවනවක් පවසා
සිටියේ ද ඔහුගේ වරදී මූහුදු පෙණ මෙන් නිඩුණ ද මකදුමනු ලැබේ 702

පිරසිදුකම වියේ ව්‍යුහයේ අඩකි. “අල්හම්ද ලිල්ලන්” (සියලු ප්‍රගාසයාල්ලන් සතුය)
යන ප්‍රකාශ තුළති සුරවරුයි. “සුබ්හනාල්ලනි, වල්හම්දලිල්ලනි” (අල්ලන්
සුවිශ්ච්දය, සියලු ප්‍රගාසයාල්ලන් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හාපෙනු ලැබේ 703

සඩ්වින්ම සුබ්හනාල්ලනි, වල්හම්ද ලිල්ලනි, වලැංලන ඉල්ල්ලනු, වල්ලනු
අක්බර් -අල්ලන් සුවිශ්ච්දය; සියලු ප්‍රගාසයාල්ලන් සතුය; අල්ලන් හරු වෙනත්
දෙවියකු නතු; අල්ලන් අති ග්‍රේගේඩය.- යනුවෙන් ම්‍යවසසිටිම හිරු කවර
තනාකට උද්ධින්නේ ද එයට වඩ්ඩිවෙන ඉතාප්‍රියමනසය.” 707

- දික්ර හෙවත් මෙනෙහි කිරීම් අතරින් වඩක් උතුම් වන්නේ "ලාංඡලන
ඉල්ලේලේන්"ය. දුජා හෙවත් ප්‍රත්ථිතනෘතරින් වඩක් උතුම් වන්නේ "අල්හමිසු
ලිල්ලන්"ය..... 708
- යම් ස්ථානයකට ගෙඩි බස් "අඛාද බිකලීමන්ලේනින් නම්මනි මින් සර්ර මා
බලක්" යනුවෙන් කවරෝ පවසසිටියේද එම ස්ථානයෙන් ඔහු නඩත ගමන්
කරන තොක් ඔහුට කිසිදු භානියක් සිදු වන්නේ නත් 709
- ඔබ අතරින් කිසිවෙකු හෝ ස්ථීරයට පිවිසි විට, ඔහු "අල්නෙම්මලන්තහ්ලී
අඩවා රහ්මතික" යයි පවසය යුතුය. ඔහු පිටත් වූ විට "අල්නෙම්ම ඉන්නී
අස්සුක මින් ගල්ලික" යයි පවසය යුතුය 711
- "මිනිසනම නිවසට පිවිසෙන විට, ඔහු පිවිසෙන අවස්ථාවේදී භැංහු ආහර
ගන්නෘ වස්ථාපනවේදී අල්ලන්ව මෙනෙහි කලේ නම්, ජෙයිතන් (ඔහුගේ සගකින්
දෙස බලු): 'නුම්ලත නවතනාත් නත්. නුම්ලත රත්නී ආහරයන් නත් 713

කෙටි සාරාංශය

ආගමික නීති සම්පාදනයේ දෙවන මූලාශ්‍රය නඩ වදන් වේ. උත්තරීතර අල්ලාහ් මෙසේ ජ්‍රීරකාග කරයි: "මෙහු මතෝ ඉච්චාවට අනුව කතා නොකරයි." "එය පහළ කරනු ලබන දිවිය පණ්ඩිචියක් මිස නානා" (අන්-නප්ම්: 3,4)

හදීස් විශ්වකේෂයේ, තෝරා ගන් මෙම කරුණු අතර මිස්ලිම්වරයෙකුට තම ආගමික සහ ලොකික කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය වන විස්ත්‍රීරණ හදීස් එකතුවක් අනුළත් වේ. එමෙන්ම ඒවා පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක්, ඒවායේ අර්ථ සහ අදහස් පිළිබඳ හා ඒවායෙහි අනුම් හරයන් පිළිබඳ පැහැදිලි කිරීමක් ද මෙහි අනුළත් වන අතර, ඒවා ලොව පවතින සියලුම ඒවමාන භාෂාවන්ට පරිවර්තනය කර ඇත. එය මෙහි අන්තර්ගත කරුණු ජ්‍රීරයේ ජනවත් වන පරිදි හා දුනයාණන්ගේ සුන්නාහ්ව මනුෂීය වර්ගයා වෙන ඔවුන්ගේ ස්ව භාෂාවන් තුළින් දැනුම් දෙනු පිණිසය.



Si380